

අතිධම්පිටකයෙහි

11 වන ග්‍රන්ථය

පට්ඨාන සප්තකරණ

ප්‍රථම භාගය

අභ්‍යමහාපණ්ණාසක බලංගොඩ ආනාදායමෙත්‍රෙය මහානායක
සාමාජිකයන් වහන්සේගේ අනුශාසනා පරිදි,
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ, හිඟුල මාකඩවර ශ්‍රී රෙවත පරිවේණාධිපති
සතරකෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ණික
ශ්‍රී ධම්සකන්ධ රෙවත කර්මාධිපතිගොඩ ශ්‍රී සුමනසාර
සථවිරයන් වහන්සේ හා වර්තමාන ත්‍රිපිටක සම්පාදක
මණ්ඩලය විසින් පාඨශෝධනය කරන ලදී.

පට්ඨාන නය නිරූපණය

කොළඹ මාලිගාකන්දේ විද්‍යාදය පිරිවෙන්හි ආචාර්ය
බෙල්ලන ඤාණවිමල නායක සථවිරයන්
වහන්සේ විසිනි.

ශ්‍රී ලි: ව: 2550
රාජ්‍ය ව: 2006

Buddha Jayanti Tripitaka Series, Volume 50

The Eleventh Book in the
Abhidhamma-Pitaka

11

PATTHĀNAPPAKARANA (I)


On the instructions of
Venerable Aggamahā Pandit Balangoda Ānandamaitreya
Mahā Nāyaka Thera

Edited by
The Venerable Pandit Karahampitigoda Sri Dhammakkhandha
Revata Sumanasāra Thera

The Chief Nayaka Thera of the Province of Four Korals and
the Principal of Four Korals and
the Principal of Sri Revata Pirivena, Makadawara, Hingula

PATTHĀNA NAYA NIRUPANAYA

by
The Venerable Bellana Gñānawimala Thera
Lecturer of Vidyodaya Pirivena, Maligakanda, Colombo



නමෝ තස්ස භගවෙනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
නමෝ තස්ස භගවෙනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!
නමෝ තස්ස භගවෙනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!

මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව,
 නිවනේ සැනසීම සොයන සෑම ලොවසියෙකුටම
 පරිහරණය කළහැකි ලෙස සැකසීමට නන් අයුරින් ආයතනවල දැක්වූ
 සෑම උතුමන්ටම පළමුව ස්තූතිය පුදකරන අතරම
 යමෙක් මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පරිහරණයෙන්,
 යම් සත් කටයුත්තක් කරන්නේනම් එහි ද,
 නිවනේ සැනසීම ලබනම් එහි ද
 සියලු ආනිසංසයෝ මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව
 මේ අයුරින් සැකසීමට ආයතනවල දැක්වූ
 ඔවුන් සෑම දෙනාටම අනුමෝදන් වෙත්වා!!!
 නිවන් දකින තුරු අභිවුර්ධියක්ම වෙත්වා!!!
 පතනා බෝධියකින් වහා වහා නිවනේ සැනසීම ම අත්වේවා!!!

ඔබ සැමට යහපතක්ම වෙත්වා!!!

සැලකිය යුතුය :

මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත. එහි පටුන මත ඇති මාතෘකා මත click කිරීම මගින් ඊට අදාළ පිටුව වෙතට යොමුවේ.

නැවත පටුන වෙතට යොමුවීමට Table of Contents හෝ පිටු අංකය (65) සටහන් කර යොමු වන්න.



අභිධම්ම පිටකේ
පට්ඨානප්පකරණං
පඨමො භාගො

අභිධම්මපිටකසෙති
පට්ඨානප්පකරණය
ප්‍රථම භාගය

පටුන CONTENTS

	පිටු
සංස්කාරක නිවේදනය	xv
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය	xvii
සංකීර්ණ නිරූපණය	xix
සංඥාපනය	xxi
පාළි භෝධිය	xxiii
පඨාන නය නිරූපණය	xxv-lxxvii
සූචිපත	lxxix
පඨාන පාළි	1-527

සංස්කාරක නිවේදනය

දෙදහස්පන්සිය වැනි සම්බුද්ධ පරිනිර්වාණ වර්ෂය අනුස්මරණය සඳහා එවක අගමැති වූ සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාණන්ගේ ප්‍රමුඛත්වයෙන් පිහිටුවන ලද ලංකා බෞද්ධ මණ්ඩලය මගින් ත්‍රිපිටක ග්‍රන්ථ සියල්ල සංශෝධන කොට සිංහල බෞද්ධ ජනතාවගේ ධර්මඥානය සඳහා සිංහලභාෂායෙන් තැබිය යුතු යයි සමමත කරන ලදුවා ඒ ඒ ග්‍රන්ථ පරිවර්තනය හා සංස්කරණය සඳහා සුදුසු මහ තෙරවරුන් නභාගෙන සංස්කාරක හා පරිවර්තක මණ්ඩල පිහිටුවන ලද්දේය. ඒ මණ්ඩලයන් පිළිබඳව කියැයුතු කරුණු මුලින් මුද්‍රණය වූ ග්‍රන්ථලදී නිවේදනය කරන ලද්දේය.

ත්‍රිපිටක ග්‍රන්ථයන් අතුරෙහි ප්‍රමාණයෙන් මහත් වූ ද දුර්භවිත වූ ද ග්‍රන්ථය වූ පට්ඨානසංකරණය කාණ්ඩ තුනකින් මුද්‍රණය කළ යුතු යයි සමමතකොට එහි කායාභාරය බලන්ගොඩ ශ්‍රී ආනන්ද-මෙමත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පවරා දෙන ලද්දේය. උන්වහන්සේ යථාකාලයෙහි සාධාරණය නිමහම් කළහ. එහෙත් අන්‍යත් ග්‍රන්ථලද මෙන් ඡායානුවාදයක් පට්ඨානයට අවශ්‍ය නොවන බව පෙනෙන හෙයින් දහම්නය දතැටියනට එලවත්වනු සඳහා සැකෙවින් පට්ඨාන නාය තීරූපණය කොට දෙශනාපාලිය සකස් කොට පළකිරීමට සමමත විය.

ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභිකයකු වූ සතරකෝරළ මහදිශායේ ප්‍රධාන සංඝනායක ධුරිණ රාජකීය පණ්ඩිත කරභම්පිටි-ගොඩ සුමනසාර සංචාරයන් වහන්සේ දවඳයෙහි වෙහෙසෙමින් පට්ඨාන ප්‍රකරණයේ ප්‍රථම භාගය බොහෝදුරට සංස්කරණය කරන ලද්දේය. උන්වහන්සේගේ ආකස්මික අභාවය නිසා ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය බෙහෙවින් ගෙවීගියේය.

මේ අඩුව පිරිමසාලීම සඳහා ත්‍රිපිටක ධර්මය පිළිබඳව මනා පරිවය ඇති විද්‍යාඥය පිරිවෙන්හි ආචාර්‍යා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බෙල්ලන ශ්‍රී ඥාතිමල නායක ස්ථවිරයන් වහන්සේ යැ, විද්‍යාඥය පිරිවෙන්හි උපප්‍රධානාචාර්‍යා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හැගොඩ සිරි බෙමනනඥ නායක ස්ථවිරයන් වහන්සේ යැ, රාජකීය පණ්ඩිත නරමානේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ යැ යන තුන්නම පත්කරගන්නා ලදහ.

මෙතෙක් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි ක්‍රියා කරමින් සිටි අභාවප්‍රාප්ත වූ මහතෙරවරුන්ද මේ සත්කායථියට නන්අයුරින් සහාය වූ ගිහි පැවිදි සුද්ධිත් ද මෙහිදී කෘතවේදී වූ සඳහන් කරමිහ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තැන්පත් ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ද, සංස්කෘතික කටයුතු හා දෙශීය වෛද්‍ය අමාත්‍ය ගරු ටී. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාණන් හා ගරු ඩබ්ලිව්. ඇම්. ටී. බණ්ඩා නියෝජ්‍ය ඇමතිතුමාණන් ඇතුළු සංස්කෘතික අමාත්‍යාංශයද තිසර මුදුණාලයාධිකාරීහු ද මේ සඳහා නන් අයුරින් උපස්තමහක වූ හැම සුද්ධිහු ද මෙම ධර්මදානය කූශලයෙන් සුබහාගී වෙන්වායි ආශංසනය කරමිහ.

මේවගට,

ලබ්‍රහ්ම ලඬකානඤ්ඤ

මහානායකස්ථවිර

ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ
සභාපති හා ප්‍රධාන සම්පාදක.

1988 සැප්තැම්බර් මස
02 වැනි දින
ප්‍රච්චනොදය පිරිවෙන
මොල්ලිගොඩ.

ත්‍රිපිටක සමපාදක මණ්ඩලය

උපදෙශක :

අඟ්ගමනාපණ්ඩිත, බ්‍රහ්මචාරී, ආනන්දමෙත්‍රෙය මහානායක
මහාසථවිරපාදයන් වහන්සේ.

සභාපති හා ප්‍රධාන සමපාදක :

මොල්ලිගොඩ ප්‍රවචනොදය පරිවේණාධිපති ශ්‍රී මහාවිහාරවංශාලඛකාර
විමලකීර්ති ශ්‍රී ත්‍රිපිටකවාගීශ්වර, සාහිත්‍යවක්‍රවර්ති, රාජකීය
පණ්ඩිත ලබ්‍රහ්ම ශ්‍රී ලක්ෂ්මණ—කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධම්
මහාසංඝසභායෙහි මහානායක සථවිරයන් වහන්සේ.

සමපාදක :

කොළඹ මාලිගාකන්දේ විද්‍යාදය පිරිවෙනෙහි ආචාර්ය, රාජකීය
පණ්ඩිත ශාස්ත්‍රපති, බෙල්ලන කුණුවිමල නායක ස්ථවිරයන්
වහන්සේ.

කොළඹ මාලිගාකන්දේ විද්‍යාදය පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්ය,
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, හැගොඩ බෙමනානු-බස්නාහිර
පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්ථවිරයන් වහන්සේ.

මොරටුව-එගොඩ උයන (දකුණ) ශ්‍රී ජිනෙන්ද්‍රවෙනසාරාමාධිපති,
රාජකීය පණ්ඩිත, නරමානේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ.

ලේකම් :

කොළඹ බෞද්ධාලෝක මාවතෙහි බෞද්ධාලෝක විහාරාධිපති,
පණ්ඩිත, දෙරගමුවෙහි සිරි ධම්මපාල—කොළඹදිශායෙහි ප්‍රධාන සංඝ-
නායක ස්ථවිරයන් වහන්සේ.

සංකේත නිරූපණය

- සී.මු. - සිහලකරවුද්දින පටිපාටිපාකරණං
සයා - නායකකර මුද්දින පටිපාටිපාකරණං
ම.ජ.සං. - මරච්ඡපට්ඨසංගීතියා සොධිත පටිපාටිපාකරණං
අට්ඨකථා - පඤ්චපාකරණට්ඨකථා
PTS - PALI TEXT SOCIETY PATTHANAPPAKARANA
හේ.මු. - සයිමන් හේවාවිතාරණ මුද්‍රණය. 1936

* මෙම පොතෙහි පටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සංඥාපනය

පරමාර්ථ ධර්මප්‍රවර්තක වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සතරවන සතියෙහි රත්නාසරයෙහි වැඩැහිඳ තමන්වහන්සේ ප්‍රතිවේධ කළ පරමාත්ම ධර්මයන් සමූහය පවත්ගත්සේක. ධර්මසංකල්පකරණය ආදිකොට ඇති ඒ ඒ ප්‍රකරණයන් සිමිදිමින් පට්ඨානප්‍රකරණයට පැමිණ එහි අනන්ත වූ නය විසාර සමූහයක කරත් කරන්මැ ප්‍රණීත බවට පැමිණි බුද්ධකාය ප්‍රතිවේගයෙන් උතුරාගිය ආලෝක ධාරායෙන් මුළුලොව එකාලෝක විය. ප්‍රයානා-සාව සඳහා මෙහිලා පවසනුයේ මෙතෙකි.

බුදුරදුන් තවතිසායෙහි පඩුඇඹුල් සලඤ්ඤානි වැඩහිඳ අනෙක නය සතසහස්‍රයෙන් වදළ පට්ඨානප්‍රකරණය අගසවි සැරියුත් මහ රහතුන් වහන්සේ ඒ මහාප්‍රකරණය වාචනාමාර්ගයට නඟා සිය අතැවැසියන්ගේ මාර්ගයෙන් මිනිසුන් අතර ව්‍යාප්ත කළ සේක. මේ ගමනරවූ ප්‍රකරණය පිළිබඳව දක්වාලිය යුතු කරුණු මෙහි සංස්කාරක නිවේදනයෙන් හා පට්ඨාන නය නිරූපණයෙන් ද පවසන ලද්දේය.

පට්ඨානප්‍රකරණය මුද්‍රණයෙහි ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අනුග්‍රහයද, සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිතුමාණන් හා එම දෙපාර්තමේන්තුවේ සුධිනු ද ත්‍රිපිටක ධර්මප්‍රවර්තනය සඳහා ළ දී ක්‍රියාකරන හැම සුධිනු ද සභාරම්යාගේ ව්‍යාප්තිය හෙතෙයින් ජනිත වූ කුශලඵලයෙන් සුබහාගී වෙන්වෙයි ආශංසනය කරමිනි.

මේවගට, ශාසනෝදයකාරී,

ලබ්‍රහ්ම ලඬකානන්ද

මහානායක සථවීර

ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ

සභාපති හා ප්‍රධාන සම්පාදක.

2531
1988 සැප්තැම්බර් 10 වැනි දින

115, මහානායක වාරිකාරාමයේ
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය
විජේරාම මාවත,
කොළඹ 7.

THE PALI ALPHABET

IN SINHALA CHARACTERS

VOWELS

අ ා ඉ ඊ උ ඌ ඍ ඎ

CONSONANTS

ක ka	ඛ kha	ග ga	ඝ gha	ඛ් nā			
ච ca	ඡ cha	ජ ja	ඣ jha	ඤ ña			
ට ta	ඨ tha	ඳ da	ඬ dha	ණ ña			
ත ta	ථ tha	ද da	ධ dha	න na			
ප pa	ඵ pha	බ ba	භ bha	ම ma			
ය ya	ර ra	ල la	ව va	ස sa	හ ha	ළ la	ආ ṃ
ක ka	කා kā	කි ki	කී kī	කු ku	කූ kū	කෙ kē	කෝ kō
ඛ kha	ඛා khā	ඛි khi	ඛී khī	ඛු khu	ඛූ khū	ඛෙ khē	ඛෝ khō
ග ga	ගා gā	ගි gi	ගී gī	ගු gu	ගූ gū	ගෙ gē	ගෝ gō

CONJUNCT-CONSONANTS

කක kka	කඤ kñā	ත්‍ර tra	මථ mpha
කඛ kkhā	භභ bhā	ද්ද dda	මඛ mba
කය kya	කච kca	ද්ධ ddha	මභ mbha
ත්‍රි kri	කඡ kcha	ද්‍ර dra	මම mma
කච kva	කඤ kja	ද්‍ඳ dva	මභ mha
ඛා khya	කඣ khja	ධ්‍ඳ dhva	යය, යා yya
ඛච khva	ඛඤ kha	න්ත nta	යා yha
ගග gga	ඛඨ ktha	න්ත nthā	ලා lla
ගඝ ggā	ඳ්‍ඳ dda	න්ද nda	ලා lya
ඛක kka	ඳ්‍ඨ dha	න්ධ ndha	ලභ lha
ග්‍ර gra	ණ්ණ ñṇa	න්න nna	වභ vha
ඛක kka	භභ bhā	න්භ nhā	සස ssa
ඛක kka	භච bhā	ප්‍ප ppa	සම sma
ඛක kka	භඨ bha	ප්‍ඵ ppha	සව sva
චච cca	තත tta	බබ bba	භභ hma
චඡ ccha	ත්ත ttha	බභ bbha	වභ vha
ජජ jja	ත්ත tva	බ්‍ර bra	ළභ lha
ජඣ jjha		මභ mpa	

ආ ා ඉ ඊ උ ඌ ඍ ඎ

පට්ඨාන නය තීරුපණය

ඒ හඟවත් අර්හත් සමා සම්බුදුරජාණන්
වහන්සේට නමස්කාර වේවා!

“පට්ඨානපකරණ” නම්වූ මෙම ග්‍රන්ථය අභිධම්ම පිටකයෙහි ප්‍රකරණ සතෙන් සන්වැන්නය. පඤ්චස්කන්ධය, භවය හා නිවනයන මේවායේ අංගයන් ඒවායේ වෙනත් අංගයන්ට පව්වය වන සැටිය විස්තර වශයෙන් මෙහි දක්වෙයි. මෙහි පව්වය සුවිස්සක් (24) දක්වෙයි. එනම්:-

1. හෙතු පව්වය, 2. ආරම්භණ පව්වය, 3. අධිපති පව්වය, 4. අනන්තර පව්වය, 5. සමනන්තර පව්වය, 6. සහජාත පව්වය, 7. අනුකූලමඤ්ඤ පව්වය, 8. නිසස්සය පව්වය, 9. උපනිසස්සය පව්වය, 10. පුරෙජාත පව්වය, 11. පවජාජාත පව්වය, 12. ආසෙවන පව්වය, 13. කම්ම පව්වය, 14. විපාක පව්වය, 15. ආහාර පව්වය, 16. ඉප්පය පව්වය, 17. ඤාන පව්වය, 18. මඤ්ඤ පව්වය, 19. සම්පයුක්ත පව්වය, 20. විප්පයුක්ත පව්වය, 21. අසී පව්වය, 22. නසී පව්වය, 23. විගත පව්වය, 24. අවිගත පව්වය.

යන මේ සුවිස්සය. ඉහත සඳහන් ධර්මයන්ගෙන් එකක් නවෙකකට පව්වය වන සැටිය හැඳින්වීමට එම නාමයන් යොදා තිබේ.

පව්වය නම් යම් ධර්මයක ඉපදීමට හා පැවැතීමට උපකාරවන ධර්මයයි. “යම් ධර්මයක් වෙනත් යම් ධර්මයක් අත්තොහැර උපදී ද පවතී ද එම ධර්මය අනෙකට පව්වය වෙයි”¹. යමක ඉපැත්මට හා පැවැත්මට උපකාර වන දේ බොහෝය. ඒ සැමෙකක්ම පව්වය වෙයි. උපකාර වන බොහෝ දේ අතුරෙන් එකක් එක ලෙසකින් උපකාර වන අතර තවෙකක් තව ලෙසකින් උපකාර වෙයි. ඒ අතර තවෙකක් තව ලෙසකින් උපකාර වෙයි. ඒ එකින් එක වෙන්කොට හඳුනාගැනීම සඳහා වෙන වෙන නම් යොදා ගැනීමට සිදුවේ. සුවිසි පව්වය නමින් විසිහතරක් ගෙන ඇත්තේ එහෙයිනි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

1. හෙතු පච්චය

හෙතු ශබ්දය නොයෙක් අර්ථවල යෙදෙයි. එයින් මූලය යන අර්ථයෙහි මෙනැත හෙතු ශබ්දය යෙදී ඇත. යම් ධර්මයක් ඉපදීමට හා පැවැත්මට මූලය වශයෙන් සිටිමින් උපකාරවීම හෙතුවච්චය නම් වේ. මෙහි හෙතු වශයෙන් ගෙන ඇත්තේ අලොභ, අදෙස, අමොහ, ලොභ, දෙස, මොහ යන සයය. මේවායින් ලොභ, දෙස, මොහ යන හෙතු තුන අකුසලමය. අලොභ, අදෙස, අමොහ යන තුන සෑම විටම කුසල පක්ෂයේමය. අකුසල පක්ෂයෙහි එන හෙතු තුන කාමාවචරමය. කුසල පක්ෂයේ එන හෙතු තුන කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ ලොකුණාර හෝ වියහැක. මෙමැ හෙතු සය නැවත, කුසල, අකුසල, විපාක, ක්‍රියා වශයෙන් සතර ගොඩකට බෙදේ. කුසල විභ්‍යාසන් හා සම්බන්ධ වනවිට කුසල හෙතු නමින් ද අකුසල විත්තයන් හා සම්බන්ධ වනවිට අකුසල හෙතු නමින් ද විපාක සිත් සමග සම්බන්ධ වනවිට විපාක හෙතු නමින් ද ක්‍රියා සිත් සමග සම්බන්ධ වනවිට ක්‍රියාහෙතු නමින් ද හඳුන්වා ඇත.

ලොභ, දෙස, මොහ, අලොභ, අදෙස, අමොහ යන හෙතූන්ගෙන් ලොභය මුල්කොට සිතක් උපදිනම් එම සිතට ලොභය හෙතුවච්චයෙන් පච්චය වෙයි. අලොභය මුල්කොට යම් සිතක් උපදිනම් එයට අලොභය හෙතුවච්චයෙන් පච්චය වෙයි. සෙසු හෙතු ද මෙසේය. ලොභ, දෙස, මොහ සහගත සිතකින් හෝ අලොභ, අදෙස, අමොහ සහගත සිතකින් හෝ යම් විත්තජ රූපයෝ උපදින්නම් එම විත්තජ රූපයන්ට ද ඒවා ඇතිකළ විත්තයන්ට මුල්වූ හෙතුහු, හෙතුවච්චයෙන් පච්චය වෙති. සිතකට යමක් පච්චය වෙයිනම් එම සිතෙහි පවත්නා වෙතසිකයන්ට ද එය පච්චය වියයුතුය. එබැවින් ලොභාදී හෙතුහු, අදළ සිත්වල ඇති වෙතසිකයන්ට ද හෙතු පච්චයෙන් පච්චය වෙති. මෙසේ එක් සැත්තැවක් සහෙතුක විභ්‍යාසන්ට මේ හෙතූන් පච්චය වන අතර අහෙතුක සිත් අටළොසට මෙම හෙතුහු පච්චය නොවෙත්. ඒවා අහෙතුක හෙයිනි. අහෙතුක සිත්වලින් ඇතිවන විභ්‍යාස රූපයන්ට ද අහෙතුක පටිසන්ධි යුගලයෙන් ඇතිවන කර්මජ රූපයන්ට ද මෙම හෙතුහු පච්චය නොවෙත්. සහෙතුක විභ්‍යාසන් නිසා උපදින විභ්‍යාස රූපයන්ට හා සහෙතුක විපාක සිත්වලින් ඇතිවන කර්මජ රූපයන්ට ද මෙම හෙතුහු පච්චය වෙති. මෙසේ මෙකී විත්ත, වෙතසික, රූප යන මොවුන්ට ඉපැත්මට හා පැවැත්මට හෙතු වන හෙතුහු හෙතුවච්චය නම් වෙති.

විභ්‍යාස, වෙතසික, රූප, නිබ්බාන යන පරමාර්ථධර්ම සතර කුසල, අකුසල, අව්‍යාකත යන කොටස් තුනට බෙදී ඒමගින් කරුණු

විස්තර කිරීම අභිධර්මයේ පුරුදුව ඇති ක්‍රමයකි. පට්ඨාන ප්‍රකරණයේ ද මෙය ප්‍රධානතියෙන් සලකා ඇත. මෙහි කුසල යන වචනයෙන් අදහස් කර ඇත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලොකුණර යන භූමි සතරට බෙදා ඇති කුසල් සිත් විසි එක හා ඒවායේ ගැබ්වන චෙතසිකය. අකුසල නමින් ගෙන ඇත්තේ අකුසල් සිත් දෙළොස හා ඒවායේ ගැබ්වන චෙතසිකය, කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් ප්‍රකාශ කර නැති සෙසු සියල්ල ම අව්‍යාකත නාමයෙන් හඳුන්වා ඇත. එනම් සියලු විපාකසිත්, කිරියසිත්, ඒවායේ ගැබ්වන චෙතසික, අටවිසි රූප හා නිබ්බානයයි.

තමා හෙතු පච්චය වශයෙන් සිටිමින් පච්චය සමුප්පන්න ධර්මයන් උපදවන හෙතු ධර්ම කුසල, අකුසල, අඛ්‍යාකත යන කොටස් තුනට බෙදා ඇත. එසේම ඒවා හෙතු කොටගෙන නිපැයෙන පච්චයසමුප්පන්න ධර්ම ද කුසල, අකුසල, අඛ්‍යාකත යන කොටස් තුනට බෙදා තිබේ. මේ පච්චය, පච්චය-සමුප්පන්න යන දෙවර්ගය මිශ්‍ර කළපසු,

1. කුසල ධර්මය, කුසලධර්මයට හෙතුපච්චයෙන් පච්චය වීම,
2. කුසල ධර්මය, අඛ්‍යාකත ධර්මයට හෙතුපච්චයෙන් පච්චය වීම,
3. කුසලධර්මය, කුසලවූ ද අඛ්‍යාකත වූ ද ධර්මයට හෙතුපච්චයෙන් පච්චය වීම,
4. අකුසල ධර්මය, අකුසල ධර්මයට හෙතුපච්චයෙන් පච්චය වීම,
5. අකුසලධර්මය, අඛ්‍යාකත ධර්මයට හෙතුපච්චයෙන් පච්චය වීම,
6. අකුසල ධර්මය, අකුසල වූ ද අඛ්‍යාකත වූ ද ධර්මයන්ට හෙතුපච්චයෙන් පච්චය වීම,
7. අඛ්‍යාකත ධර්මය, අඛ්‍යාකත ධර්මයට හෙතුපච්චයෙන් පච්චය වීම,

යන ක්‍රම යනක් හමුවේ.

1. කුසල් සිත්හි පවතින අලෝභ, අදෙස, අමෝහ යන හෙතු-ධර්මයෝ ඒසමග එකට පවත්නා නාමස්කන්ධ සතරට හෙතුපච්චයෙන් පච්චය වෙති.
2. කුසල් සිත්හි පවතින අලෝභාදී හෙතු ධර්මයෝ එම සිත්වලින් උපදින විඤ්ඤාමාන රූපයන්ට හෙතුපච්චයෙන් පච්චය වෙති.
3. කුසල් සිත්හි පවතින අලෝභාදී හෙතුධර්මයෝ ඒවා සමග පවතින විඤ්ඤාමාන චෙතසිකයන්ට හා එම සිත්වලින් උපදින විඤ්ඤාමාන රූපයන්ට ද හෙතුපච්චයෙන් පච්චය වෙති.

4. අකුසල් සිත්හි යෙදෙන ලොභ, දෙස, මොහ යන හේතු-ධර්මයෝ, එම හේතු සමග යෙදෙන විඤ්චෙතසිකයන්ට හෙවත් නාමස්කන්ධ සතරට හේතූපච්ඡයෙන් පච්චය වෙති.
5. අකුසල් සිත්හි යෙදෙන ලෝභාදී හේතුධර්මයෝ, එම සිත්වලින් හටගන්නා විඤ්චාසම්මාන රූපයන්ට හේතූපච්ඡයෙන් පච්චය වෙති.
6. අකුසල් සිත්හි යෙදෙන ලොභාදී හේතුධර්මයෝ, එම හේතු සමග යෙදෙන නාමස්කන්ධ සතරට හා එම සිත්වලින් උපදින විඤ්චාසම්මාන රූපයන්ට ද හේතූපච්ඡයෙන් පච්චය වෙති.
7. විපාක අබ්‍යාකත හා කිරිය අබ්‍යාකත සමග යෙදෙන හේතුධර්මයෝ ඒවා සමගම පවත්නා නාමස්කන්ධ සතරට හා එම සිත්වලින් උපදින විඤ්චාසම්මාන රූපයන්ට ද, ප්‍රති-සංකීර්ණයෙහි යෙදෙන විපාක අබ්‍යාකත හේතුධර්මයෝ ඒවා සමග යෙදෙන නාමස්කන්ධයන්ට හා කර්මජ රූප නවයට හේතූපච්ඡයෙන් පච්චය වෙති.

ආරම්භය පච්චය

චක්ඛු, සොත, සාන, ජීව්හා, කාය, මනෝ යන ආයතන සයෙන් විවිධ විඤ්ඤාණයන් ඉපදවීමට හවුල් වන ප්‍රධාන කොටස් කරුවා ආරම්භය වේ. විඤ්චෙතසික ධර්මයන් උපදින්නේ ආරම්භයක් ඇතිවමය. ආරම්භයක් නැතිව උපදින කිසිම විඤ්ඤාණයක් නැත. ඇසට රූපයක් ඉලක්ක වීම නිසා පඤ්ඤාචාරාමයෙන්, චක්ඛුවිඤ්ඤාණ ආදී සිත් පහළවෙයි. මේලෙසින් පූර්වොක්ත ආයතන සයේම ක්‍රියාකිරීම සිදු වෙයි. ඇසට රූපයක් යොමුවීම නිසා යම් සිතක් උපන්නේනම් එම සිතට රූපය ආරම්භය පච්චයෙන් පච්චය වෙයි. සොතආරයට ශබ්දයක් යොමු වීම නිසා උපදින සොතඥාරික සිත්වලට ශබ්දය ආරම්භය පච්චයෙන් පච්චය වෙයි. විඤ්චෙතසිකයෝ ඒකාරම්භයහ. එබැවින් යම් සිතකට ආරම්භය පච්චයෙන් පච්චය වන ධර්මය, එම සිතෙහි ඇති චෙතසිකවලට ද ආරම්භය පච්චයෙන් ම පච්චය වෙයි. සිත් අසූ නවයට ම ආරම්භය වන ධර්මයන් පට්ඨාන ප්‍රකරණයෙහි විස්තර සහිතව දක්වා තිබේ. එය කෙටියෙන් සඳහන් කළයුත්තේ මෙසේය.

අරම්භය වන පදාර්ථ සියල්ල නමින් සඳහන් කළ නොහැක. ලොවෙහි ඇති සියලුම පදාර්ථද, ලොවෙහි විද්‍යාමාන නොවූවත් විද්‍යාමාන වෙනැයි පරිකල්පනය කරනු ලබන සෑම දේ ද, යොග්‍යතාවයෙන්

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ලේඛි ද කුසල, අකුසල, අධ්‍යාකත ධර්මයන් අරමුණු කොට කුසල, අකුසල, අධ්‍යාකත ධර්මයන් ඉපදීමේදී කොටස් නවයක ආරම්භ පඵලය ලැබෙයි. එනම්:-

1. කුසල් අරමුණු කොට කුසල් ඉපදීම
2. කුසල් අරමුණෙන් අකුසල් ඇතිවීම
3. කුසලයන් අරමුණු කොට අධ්‍යාකතයන් ඇතිවීම
4. අකුසල අරමුණෙන් අකුසල ඇතිවීම
5. අකුසල අරමුණෙන් කුසල ඇතිවීම
6. අකුසල අරමුණෙන් අධ්‍යාකත ඇතිවීම
7. අධ්‍යාකත අරමුණෙන් කුසල ඇතිවීම
8. අධ්‍යාකත අරමුණෙන් අකුසල ඇතිවීම
9. අධ්‍යාකත අරමුණෙන් අධ්‍යාකත ඇතිවීම

යනුවෙනි. එය සිදුවියහැක්කේ පහත සඳහන් අවස්ථාවලදීය.

1. දනයක් දී සීලයක් සමාදන්වී, උපොසථයක් කොට නැවත එය සිහිපත් කරයි. නැතහොත් තමා පෙර කළ සුවර්තක්‍රියාවන් සිහිපත් කරයි. ධ්‍යානයක් ලබා එයට සමවැදී නැගිට එම ධ්‍යානය ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. සොත්‍යාපක්‍ෂයන් වහන්සේලා ගොත්‍රභූ සිත ද සකදගාමී-අනාගාමීහු වෛදනයය ද ප්‍රත්‍යවෙක්‍ෂා කරති. සොත්‍යාපක්‍ෂ-සකදගාමීන් වහන්සේලා මාර්ගයෙන් නැගිට මාර්ග සිත ප්‍රත්‍යවෙක්‍ෂා කරති. මේ සෑම තැනකම ප්‍රත්‍යවෙක්‍ෂාව සඳහා යොදගන්නා ඝෛරසම්පයුක්ත කාමාවචර ජවනයට යථොක්ත ගොත්‍රභූ, වෛදන, මග්ග සිත් ආරම්භ පඵලයෙන් පඵලය වෙයි. යම් කුසල වික්‍ෂයක් උපදවාගත් පුටුප්පන කෙනෙක් හෝ සෙබ කෙනෙක් තමා ලැබූ එම කුසල වික්‍ෂයේ අනිච්ච, දුක්ඛ, අනත්ත ලක්‍ෂණයන් ගෙන විදර්ශනා කළහොත් එහිදී එම විදර්ශනා කුසලයට, ඔහුම පෙරාතුව ලැබූ කුසල් සිත ආරම්භ පඵලයෙන් පඵලය වෙයි. වෙතොපරිය (පරවික්ත විජානන ඝෛරස) ලබාගත් සෙබ හෝ පුටුප්පන කෙනකු අනුන්ගේ කුසල් සිතක් දක්කහැක. එහිදී ද වෙතොපරියඝෛරස ලාභියාගේ එම ජානන චිත්තයට අන් තැනැත්තා දරු කුසල් සිත අරම්භ පඵලය වෙයි.

ආකාසානඝෛරසන කුසලය විඤ්ඤාණඝෛරසන කුසලයට ද, ආකිංඤ්ඤාණන කුසලය නෙවසඤ්ඤානාසඤ්ඤාණන කුසලයට ද ආරම්භපඵලයෙන් පඵලය වේ. මෙසේම අභිඤ්ජාදක පඤ්චමධ්‍යාන

කුසල් සිත ඉදිරිපිට කැණය, වෙනොපරිය කැණය, පුබ්බන්තිවාසානුසස්ති කැණය, යථාකමුඵපග කැණය, අනාගතංස කැණය යන මේ අභිඤ්චන්ට ආරම්භය පවටයෙන් පවටය වේ. මෙසේ කුසලයක් වෙනත් කුසලයකට ආරම්භය වීම නිසා ආරම්භය පවටයෙන් පවටය වෙයි.

2. දනයක් දී සිලයක් සමාදන් වී උපොසථයක් කොට, සතුටු සිතින් ලොභ සහගතව එය ආස්වාදනය කරයි, ලොභසහගතව එය පිළිගනී. පුණ්‍යක්‍රියාවෙන් ලත් කුසලය ලොභසහගතව අභිනන්දනය කිරීමත්, එයින් තමා ලබන ඵලයට හානි වෙනැයි යන සැකය හා එයින් ඇතිවන හිතියත් නිසා, රාගය, දොමනස්සය, දිට්ඨිය, විචිකිච්ඡාව, උඤ්චිය යන අකුසලයන් ඉපදියහැක. මෙලෙසින් කුසලයක් අරමුණු කොට දෙළොස් අකුසල සිත් ම ඉපදියහැක. පෙර කළ පිතින් සැපතක් ලත් කෙනකුට ද එම කුසලය අරමුණුකොට දෙළොස් අකුසල සිත් අතුරෙන් කවරක් හෝ ඇතිවිය හැක. ලොකික ධ්‍යානයක් ලත් කෙනකුට එයින් නැගිට එම ධ්‍යානය ලොභසහගතව සිහිපත් කොට එහි මමන්සයක් ඇතිකර ගැනීමත් ධ්‍යානයෙන් පිරිහීමේ සැකය හා හිතිය ඇතිකර ගැනීමත් නිසා දෙළොස් අකුසල සිත් ම ඉපදිය හැක. මේ සැම තැනකම එම තැනැත්තා තුළ පැවැති කුසලය අරමුණු කොට අකුසලය උපදින නිසා එම අකුසලයන්ට, පෙර පැවැති කුසලය ආරම්භය පවටයෙන් පවටය වෙයි.

3. රහතුන් වහන්සේ අර්හත්මාර්ගයෙන් නැගිට එය සිහිකරනසේක. එහිදී උන්වහන්සේට උපදින අරහත්තමග්ග කුසලය එය සිහිපත් කිරීමේදී පහළවන කැණසම්පයුත්ත කාමාවචර කිරිය සිතට ආරම්භය පවටය වෙයි. රහතුන්වහන්සේ තමන්වහන්සේ පෙර කළ වෙනත් සුවර්තයන් සිහිකරනවිට ද ඒවා අරමුණු කොට උන්වහන්සේට ඇතිවන්නේ කාමාවචර කිරිය සිත්ය. රහතුන් වහන්සේ අතීත කුසලයක් අතීථි, දුක්ඛ, අනත්ත වශයෙන් දකිනසේක. එහිදීද එම විපස්සනාකැණයට ආරම්භය වන්නේ අතීත කුසලයයි. පරසින් දන්නා නුවණින් රහතුන්වහන්සේ තමන් අනුන්ගේ කුසල සිතක් දකින විට ද උන්වහන්සේගේ වෙනොපරිය කැණයට, දෙවන තැනැත්තාගේ සිතෙහි ඇති කුසලය ආරම්භය පවටය වෙයි. මේ සැම තැනකම රහතුන් වහන්සේට පහළවූයේ ක්‍රියා සිත්ය. ඒවා අව්‍යාකතය. එම අව්‍යාකතවලට ආරම්භයපවටය වන්නේ කුසලයම යි.

සෙබ හෝ පුපුරුණු කෙනෙක් තමාගේ අතීත කුසල අනිව-
ද්‍යක-අනන්ත වශයෙන් විදර්ශනා කෙරෙනම් එම විදර්ශනා වින-
විටීයක විපය්‍යනා ජවනයන්ට අනතුරුව තදලම්බන සිත් උපදිනවිට
එම තදලම්බන සංඛ්‍යාත විපාක අඛ්‍යාකත සිත්, කුසලය ආරම්භ-
කොට පවතී. මෙහිදී කුසලය අරමුණුකොට අඛ්‍යාකතය උපදින්නේ
වේ. දන් දීම් ආදියෙන් උපදවාගත් කුසලය ලොභවශයෙන් ආස්වාදනය,
අභිනන්දනය කිරීම නිසා රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උඤ්චය, දෙම-
නස්සය උපදී. එම විනවිටීයක උපදින තදලම්බනය විපාක
අඛ්‍යාකතයකි. එහිදී ද අකුසලය ආරම්භණය කොට අඛ්‍යාකතය
උපදී. ආකාසානඤ්චායනන කුසලය, විපාක සිතට ද කිරිය සිතට ද
ආරම්භණ පව්වයෙන් පච්චය වෙයි. ආකිඤ්ඤායනන කුසලය,
නෙවසඤ්ඤානසඤ්ඤායනන විපාක සිතට හා කිරිය සිතට ආරම්භණ
පව්වයෙන් පච්චය වෙයි. රහතුන්වහන්සේගේ වෙනොපරිය
ඤාණයට ද පුබ්බෙතිවාසානුස්සති ඤාණයට ද යථාකම්මපග ඤාණයට
ද අනාගතංස ඤාණයට ද කුසල විනා වෙනසිකයෝ ආරම්භණ-
පව්වයෙන් පච්චය වෙති. මෙහි සදහන්කළ තැන්වල අඛ්‍යාකත
සංඛ්‍යාත විපාක හෝ කිරිය සිත්වලට කුසලයෝ ආරම්භණ
පව්වයෙන් පච්චයවී සිටිති.

4. රාගය, දිට්ඨිය, විචිකිච්ඡාව, උඤ්චය, දෙමනස්සය යන මේවා
අරමුණුකොට එම රාග, දිට්ඨි, විචිකිච්ඡා, උඤ්ච, දෙමනස්ස
යන මේවා උපදී. මෙයින් අදහස් කෙරෙන්නේ අකුසල විනායන්
අරමුණු කොට වෙනත් අකුසල විනායන් උපදිනබවය. එහිදී,
පසුව උපදින අකුසල චිත්තයන්ට පෙර උපන් අකුසල චිත්තයෝ
ආරම්භණ පව්වයෙන් පච්චය වෙති.

5. සෙබ ආර්යයන්වහන්සේලා තමන් ලබා ඇති මාර්ගයන්ගෙන්
ප්‍රභාණය කළ කිලෙසයන් සිහිපත් කරති. එම පව්වවේකණ
සිත්වලට ආරම්භණ වන්නේ කලින් පැවැති අකුසලය. එසේම
එම ආර්යයන් වහන්සේලා ප්‍රභිණ කිරීමට ඇති, තමා එතෙක්
දුර්වලකර ඇති කෙලෙස් ගැන සිතති. එහිදී ද එම කුසල සිත්-
වලට ආරම්භණය වන්නේ අකුසලය. එසේම උන්වහන්සේලා
සිය සිත්වල බහුලවශයෙන් පැවැති අකුසලයන් දැනගනිති.
එහිදී ඇතිවන කුසල විනායන්ට ද ආරම්භණ පච්චය වන්නේ
පෙර බහුලව පැවැති අකුසලමය. සෙබයෝ හෝ පුපුරුණුයෝ
තමාගේ සිතෙහි හෝ මෙරමා සිත්හි හෝ ඇතිවූ අකුසලයක්
අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරති. එම විදර්ශනා
සිත් කුසලය, එහෙත් ඒවාට ආරම්භණපච්චය වූයේ අකුසලය.
තමන්ගේ හෝ අනුන්ගේ සිත්වල පැවැති අකුසල සිත්ය.

අභිඥාලාභියෙක් වෙතොපරිය ඤාණයෙන් අනුන්ගේ සිතක ඇති අකුසලයක් දකී. එහිදී එම ඤාණ සංඛ්‍යාත කුසලයට ආරම්භ පච්චය වන්නේ අනුන් සිතක පැවැති අකුසලයකි. යථාකල්පිත ඤාණයට හා අනාගතංස ඤාණයට ද, මෙසේම අනුන්ගේ සන්ධානයෙහි පවත්නා අකුසලයෝ ආරම්භ පච්චයෙන් පච්චය වෙති. මෙලෙසින් කුසලවිභ්‍යාසයන්ට අකුසලවූ විභ්‍යාස වෙනසකයෝ ආරම්භ පච්චයෙන් පච්චය වෙති.

6. රහතුන්වහන්සේ නමක් ප්‍රභාණය කළ කෙලෙස් දෙස නැවත බලනසේක. එහිදී පච්චිකේතකය සඳහා යොදාගත් කාමාවචර මහාකිරිය සිත්වලට ආරම්භ පච්චය වන්නේ ප්‍රභාණය කළ කෙලෙස්ය. රහතුන්වහන්සේම තමාතුළ බහුල වශයෙන් පැවැති කෙලෙසුන් දැනගන්නාසේක. එහිදී විජානන සංඛ්‍යාත කිරිය විභ්‍යාසයට ආරම්භ පච්චය වන්නේ අතීත කෙලෙස්ය. එසේම රහතුන්වහන්සේ අකුසලවිභ්‍යාසක අනිච්චතාව, දුක්ඛතාව හා අනත්තතාව විමසාබලති. එම විපක්ෂනා ඤාණයට හෙවත් කිරිය අබ්‍යාකතයට ආරම්භ පච්චය වන්නේ අකුසලයෙකි. රහතුන්වහන්සේ අනුන්ගේ සිතක අකුසල විභ්‍යාසක් දැකීමේදී උන්වහන්සේගේ පඤ්චමජ්ඣාන-කිරිය-අභිඤ්ඤා සිතට ආරම්භ පච්චය වන්නේ අනුන්ගේ සිතෙහි වූ අකුසලයකි. මෙහිදී අනුන්ගේ සිතෙහි වූ දෙළොස් අකුසලයන්ගෙන් එකක් හා එහි සම්ප්‍රසූක්ත වෙනසකද ආරම්භ පච්චය වියහැක.

සෙබ හෝ පුට්ඨස්ථන කෙනතු අකුසලයක් අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් ගෙන විපක්ෂනා කරනවිට එම කුසලවිභ්‍යාස විච්චයේ තදලම්භන උපනහොත් ඒවා ඒකාන්තයෙන් මහාවිපාක සිත්මය. එබැවින් එම තදලම්භනයෝ අබ්‍යාකත වෙති. එයට ආරම්භ වනුයේ එම විච්චයෙහි ජවනයන්ට ආරම්භ වූ අකුසලයමය. යමෙක් තමන්ගේ සිතෙහි වූ දෙළොස් අකුසල අතරින් එකක් ඉපදුනපසු එය ලොභවශයෙන් ආසවාදනය, අභිනිශ්ඤාතය කරයි නම් එයින් ඔහුට රාග, දිට්ඨි, විචිකිච්ඡා, උද්ධංග, දෙමනස්ස යන මේවා ඉපදියහැක. එසේ උපදින විකල්පවිච්චයක තදලම්භන උපදිනහොත් ඒවා විපාක සිත්මය, එහෙයින් අබ්‍යාකතය. එම අබ්‍යාකතයන්ට ආරම්භ පච්චය වූයේ මුලින් උපන් අකුසලයය. රහත් අභිඥා ලාභියකු වෙතොපරිය-ඤාණයෙන් හෝ පුබ්බන්තිවාසානුස්සති ඤාණයෙන් හෝ අනාගතංස ඤාණයෙන් හෝ අතීතයෙහි තමන් පිළිබඳ වූ හෝ අනුන් පිළිබඳ වූ හෝ, වර්තමානයෙහි අනුන් පිළිබඳ වූ හෝ අනාගතයෙහි අනුන් පිළිබඳ වූ හෝ අකුසලයක් දකිනවිට එම කිරිය අභිඤ්ඤා සිතට ආරම්භ පච්චය වන්නේ එසේ දුටු අකුසලයය. මේ දැක්වූ සැම

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තැනම අබ්‍යාකත වූ විපාක හෝ කිරිය සිත්වලට අකුසලයන් ආරම්භපව්වයෙන් පව්වයී ඇත.

7. කුසලයකට, අබ්‍යාකතයක් ආරම්භ වන්නේ මෙසේය. සෙබ ආර්යයන්වහන්සේ කෙනෙක් තමන් ලබාගත් මාර්ගයේ ඵලය ප්‍රත්‍යාවේෂා කරති. එම ප්‍රත්‍යාවේෂා විච්ඡේ ජවනයන් ලෙස උපදින්නේ මහාකුසල සිත්. ඒවාට ආරම්භය වූයේ ඵලවිත්ත සංඛ්‍යාත අබ්‍යාකතයයි. මාර්ග වික්‍රමයකදී, ගොත්‍රතු, වොදන, මග්ග යන කුසල වික්‍රමයන්ට ආරම්භය වන්නේ නිබ්බානයයි. නිබ්බානය අබ්‍යාකත වන අතර ගොත්‍රතු, වොදන, මග්ග සිත් කුසල්ය. මේතැන්වල කුසල වික්‍රමයන්ට, අබ්‍යාකත අරම්භ-පව්වයෙන් පව්වය වෙයි. සෙබ හෝ පුපුර්ජන කෙනෙක් වකුචු ආදී කිසියම් රූපයක් හෝ විපාක සිතක් හෝ කිරිය සිතක් හෝ ගෙන අනිමි, දුක්ඛ, අනත්ත වශයෙන් විපස්සනා කරයි. එහිදී විපස්සනාව කුසලයකි, එහි ආරම්භය වූ රූපය, විපාක සිත, කිරිය සිත යන මේවායින් කවරක් වුවත් එය අබ්‍යාකතයකි. අභිඤ්ජාහී කෙනකු දිවැසින් රූපයන් දකිනවිට, දිවකනින් ශබ්දයක් අසනවිට හෝ වෙනොපරිය ඤාණයෙන් අනුන්ගේ විපාක අබ්‍යාකත හෝ කිරිය අබ්‍යාකත සිතක් දැනගනීද එහිදී දැනගැනීමේ සිත කුසලයක් වන අතර එය ආරම්භයවූ රූප ආදිය අබ්‍යාකත වේ. මෙසේම අභිඤ්ජාණියකු අබ්‍යාකතවූ රූපාදී කිසිවක් අරමුණු කොට දැනීමක් ඇතිකරගනී ද ඒ සියලු දැනීම කුසල වේ. ඒවාට ආරම්භය වූ රූපාදිය අබ්‍යාකතය. එම අබ්‍යාකතයන් ආරම්භ කොට උපන් අභිඤ් සිත්වලට අබ්‍යාකතයෝ ආරම්භ පව්වයෙන් පව්වය වෙති.

8. අබ්‍යාකත ආරම්භයක් නිසා අකුසල උපදින්නේ මෙසේය. වකුචු අබ්‍යාකතයකි. රූපයක් හෙයින්. ඇසට ආරම්භ වන රූපය ද අබ්‍යාකතයකි. රූපයක් දැකීමෙන් එය ආසවාදනය කොට රාග වශයෙන් අභිනන්දනය කිරීමේදී ඇතිවන සිත අකුසල වික්‍රමයකි. එයට ආරම්භය වූ රූපය අබ්‍යාකතයකි. මෙනයින් වෙනත් විපාක සිත් හා කිරිය සිත් ද සොත සඤ්ඤාදී රූප ද ඒවා ආරම්භ කොට උපදින අකුසලයන්ට ආරම්භ පව්වයෙන් පව්වය වේ. අකුසල සිත් දෙළොසටම මෙලෙසින් අබ්‍යාකත ධර්ම ආරම්භ පව්වයෙන් පව්වය වෙයි.

9. අබ්‍යාකතය ආරම්භවීමෙන් අබ්‍යාකත උපදින්නේ මෙසේය. රහතුන් වහන්සේ ඵලය ප්‍රත්‍යාවේෂා කරනවිට පහළවන

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ප්‍රත්‍යාවේක්‍ෂා සිත තිහෙතුක කාමාවචර ක්‍රියා සිතකි. එහෙයින්ම අබ්‍යාකතයකි. එයට ආරම්භ පච්චය වූයේ ඵලයයි. එයද අබ්‍යාකතයකි. රහතුන්වහන්සේ නමක් වක්‍ර, සොත, සාන, ජිව්‍යා, කාය, රූප සඳූ ආදිය දෙසට යොමුවනවිට උන්වහන්සේ ඒවා දකින්නේ අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන්ම ය. එහිදී උන්වහන්සේට පහළවන ඤාණසම්පයුක්ත කාමාවචර ජවන, ක්‍රියා-සිත්මය, ඒවාද අව්‍යාකතමය. එම අව්‍යාකතයන්ට ආරම්භ වූවාහු අව්‍යාකතවූ රූපයෝමය. රහතුන්වහන්සේ ලබන ආකාසානඤ්ඤායනන කිරිය සිත, විඤ්ඤාණඤ්ඤායනන කිරිය සිතට ආරම්භ වෙයි. රහතුන්වහන්සේගේ අභිඤ්ඤා කිරියසිත්වලට පාදකවන පඤ්ඤාමධ්‍යාන සිත්වලට ද, නිර්මිත රූපාදිය ආරම්භ-පච්චය වේ.

3. අධිපති පච්චය

අධිපති නම් වෙනත් දේ තමා යටතෙහි පැවැත්වීමේ ශක්තියයි. වික්‍රා, වෙනසික, රූප, නිබ්බාන යන ධර්මයන් විෂයෙහි ආධිපත්‍යය දැරීම සිදුවන සැටිය මෙහි විස්තර වෙයි. යමකුගේ අධිපතිබව, යම් ධර්මයක පැවැත්මට ප්‍රධාන වේ නම් එය අධිපති පච්චයෙන් පච්චය වීමයි. මැණික් පතලයක් සාරා, ඉල්ලම් ගොඩ දමන විට විවිධ ප්‍රමාණයේ හා විවිධ වර්ණයේ ගල් සමූහයක් ගොඩ දමනු ලැබේ. ඒවා අතුරෙන් එකක් හෝ කීපයක් පමණක් රැගෙන යන නමුත් සෙස්ස එහිම දමා යනු දක්නා ලැබේ. මැණික් ලෙස සම්මත ඒවා රැගෙන යන අතර සෙසු ඒවා නොසලකා හරිනු ලැබේ. ඔහු පතලය සැරූවේ එම මැණික් සඳහාය. එහෙයින් එම මැණික් ප්‍රධානත්‍වය දරයි. පතලය කැනීමේ අරමුණ මැණිකය, සෙසු ගල් නොවේ. ගොඩ දමනලද ඉල්ලම්වල වැඩි සැලකිල්ලට භාජනවූයේ මැණිකය. ඉල්ලමේ සෙසු කොටස් ද ගොඩ නැගීමට හේතු වූයේ මැණිකය. එනිසා දෙයාකාරයකින් මැණිකේ ප්‍රධානත්‍වය සැලකිය හැක. අරමුණ වීම සහ වැඩි සැලකිල්ල ලැබීම යන දෙකෙහිය.

මෙලෙසින්ම, සිතක් පහළවීමේදී ද ආරම්භ අධිපති, සහජාන අධිපති වශයෙන් දෙයාකාරයක ආධිපත්‍යයක් ලැබේ. ආරම්භ-අධිපතිත්‍වය පැහැදිලිකරන අර්ථකථාවායායීයන් වහන්සේ “යම් යම් ආරම්භ ධර්මයක් බැරූරුම් වශයෙන් හෝ ගෞරවනීයත්‍වයෙන් හෝ රසවත් බැවින් හෝ ගරු වූවක්, බැරූරුම් වූවක්, ලැබිය-යුත්තක්, අත්නොහැරියයුත්තක්, සුලුකොට නොතැකියයුත්තක් කොට සැලකේද, එම ගරුකවයුතු ධර්මයෝ ඒ ගරුකරන ධර්මයන්ට ආරම්භ අධිපති පච්චයෙන් පච්චය වෙති”² මෙම ආරම්භාධිපති

ආරම්භ පව්‍යට සමානය. යමක් ආරම්භ පව්‍ය වේනම් එයම අධිපති පව්‍ය දක්වීමේදී ආරම්භාධිපති වශයෙන් ද දක්වා ඇත. “දනයක් දී සිලයක් සමාදන්වී උපොසථ කර්මයක් කොට එය ගරු කොට නැවත සිහිකරයි. පෙර කළ යහපත් ක්‍රියාවන් වැදගත් කොට සිහිපත් කරයි. ධ්‍යානයෙන් නැගිට ධ්‍යානය ගරුකොට සිහිපත් කරයි. සෙබයන්වහන්සේලා ගොත්‍රභූ හෝ වොදන සිත ගරුකොට සලකති. සෙබයන්වහන්සේලා මාර්ගයෙන් නැගිට මාර්ගය ගරුකොට සලකති. මේ ආරම්භාධිපතියැ.”³ මෙහි සඳහන් පරිද්දෙන් කුසලයකට ආරම්භ වන, කුසල-අකුසල-අබ්‍යාකතයන් කුසලයකට ආරම්භ-අධිපති ලෙසද අකුසලයකට ආරම්භ වන, කුසල-අකුසල-අබ්‍යාකතයන් එම අකුසලයට ආරම්භ-අධිපති ලෙස ද, අබ්‍යාකත-යකට ආරම්භ පව්‍ය වන, කුසල-අකුසල-අබ්‍යාකතයන් ආරම්භ-අධිපති ලෙස ද දක්වා තිබේ. ආරම්භයක් වශයෙන් ඒවා පව්‍ය වන අතරම එම විකත වෙනසිකාදිය ඉපදීමේදී අධිපති පව්‍යයෙන් ද පව්‍ය වනබව එයින් කියැවේ.

සහජාත-අධිපතිපව්‍ය නම් එකට ම පවතින අතර මුඛ්‍යත්වයක් දරීමයි. පඬිකතියක ශිෂ්‍ය නායකයා මෙහි. ඔහු ද සෙසු ශිෂ්‍යයන් සමග එකම පාඨමාලාවක් හදරයි. එකම අධ්‍යාපනයක් ලබයි. එහෙත් ඔහු පඬිකතියේ ක්‍රියා කාරිත්වයෙහි සහපාඨී සෙසු අයට වඩා ප්‍රධානත්වයක් දරයි. මෙහිදී සැමකක්ම වරින්වර අධිපති නොවී ධර්ම සතරක්ම වාරයෙන් වාරය ප්‍රධානත්වය දරයි. එනම් ඡන්ද, විතත, විරිය, විමංසා යන සතරය. මේ සතරෙන් එක සිතක ප්‍රධාන වන්නේ එකක්මය. හෙතු පව්‍යයෙහි දී එකවරම හෙතු එකකට වඩා හෙතුපව්‍යයෙන් පව්‍ය වියහැක. එහෙත් අධිපති පව්‍යයෙහි දී මේ ඡන්ද-විතත-විරිය-විමංසා යන සතරෙන් එකක්ම පමණක් එක-වරකදී අධිපති වියහැක. සෙසු ඒවා එකට උපදින නමුත් ආධිපත්‍යය ඇත්තේ එකවරක එකකටම පමණි. මේ සතරෙහි ද ප්‍රභේද තවත් බොහෝ ඇත. මේ ඡන්ද, විතත, විරිය, විමංසා යන සතරම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලොකුතර වශයෙන් නැවතත් සිවුවැදෑරුම් වීමෙන් ප්‍රභේද දහසයක් ලැබේ. එනම් කාමාවචර සතරකි, රූපාවචර සතරකි, අරූපාවචර සතරකි, ලොකුතර සතරකි. කාමාවචර සතරම නැවතත් කුසල, අකුසල, කිරිය වශයෙන් තුන් වැදෑරුම් වෙයි. කාමාවචර කුසලය, කාමාවචර අකුසලය, කාමාවචර කිරිය වශයෙනි. මෙහි දක්වූ විමංසා නම් පඤ්ඤා වෙනසිකය මය. එය අකුසල සිතක් සමග නොයෙදේ. එබැවින් විමංසා අධිපතිබව අකුසලයට නොලැබේ. රූපාවචර සතරම නැවතත්, කුසල, කිරිය වශයෙන් දෙවැදෑරුම් වෙයි. අරූපාවචර සතරම නැවත කුසල,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කිරිය වශයෙන් දෙවැදෑරුම් වෙයි. ලොකුකර සතරම නැවත කුසල, විපාක වශයෙන් දෙවැදෑරුම් වෙයි. මේ බෙදීම් අනුව විශාල, ප්‍රභේද සංඛ්‍යාවක් ලැබෙන්නේ සහජාතාධිපති පච්චය පිළිබඳවය. ආරම්භණාධිපති පච්චය, ජාති වශයෙන් ගත්කල, කුසල, අකුසල, විපාක, කිරිය, රූප, නිබ්බාන වශයෙන් සයකට බෙදිය හැක.

ඡන්ද, වික්ක, විරිය, විමංසා යන නම්වලින් මෙහි හඳුන්වා ඇත්තේ නාමධර්ම සතරකි. ඡන්ද, විරිය යන පකිණ්ණක වෙනසක දෙකය. විමංසා නම් පඤ්ඤාද්‍රව්‍ය නමින් හඳුන්වා ඇති වෙනසකයයි. වික්ක නම් සිතයි. මෙවා සහජාත ධර්මයන්ට අධිපතිබවෙහි සිටිමින් අධිපති පච්චයෙන් පච්චය වෙයි. මෙහිදී ද, ආරම්භණ පච්චයේදී ලැබුන නව ආකාරයම ලැබේ.

1. අකුසලය අධිපතිවී අකුසලය ඇතිවීම,
2. අකුසලය අධිපතිවී කුසලය ඇතිවීම,
3. අකුසලය අධිපතිවී අබ්‍යාකතය ඇතිවීම,
4. කුසලය අධිපතිවී කුසලය ඇතිවීම,
5. කුසලය අධිපතිවී අකුසලය ඇතිවීම,
6. කුසලය අධිපතිවී අබ්‍යාකතය ඇතිවීම,
7. අබ්‍යාකතය අධිපතිවී කුසලය ඇතිවීම,
8. අබ්‍යාකතය අධිපතිවී අකුසලය ඇතිවීම,
9. අබ්‍යාකතය අධිපතිවී අබ්‍යාකතය ඇතිවීම,

යනු විසිති. විත්තය යනු කුසල, අකුසල, අබ්‍යාකත යන තුනටම අයත්ය. ඇතැම් සිත් කුසල වන අතර ඇතැම් සිත් අකුසල ද ඇතැම් සිත් අබ්‍යාකත ද වෙයි. විරිය, ඡන්ද යන පකිණ්ණක වෙනසක දෙක කුසල වික්කයක යෙදෙනවිට කුසල වෙයි. අකුසල වික්කයක යෙදෙනවිට අකුසල වේ. අබ්‍යාකත වික්කයක යෙදෙනවිට අබ්‍යාකත වෙයි. විමංසාව හෙවත් පඤ්ඤාව කුසල සිතක පමණක් ඇතිවන හෙයින් එය අධිපති පච්චයෙන් පච්චය විය හැක්කේ කුසල විත්තයකට පමණි. එයිනුදු ඤාණවිප්පයුක්ත සිත්වලට ද පඤ්ඤා වෙනසක නොයෙදෙන හෙයින් එය අධිපති පච්චය විය හැක්කේ ඤාණසම්පයුක්ත සිත්වලට පමණි. මෙසේ අධිපතිවන ධර්මයෝ වික්කයන්ට මෙන්ම වික්කයමුට්ඨාන රූපයන්ට ද අධිපති පච්චයෙන් පච්චය වෙති. ඡන්ද, වික්ක, විරිය, විමංසා යන සතරම එක සිතක යෙදෙන අවස්ථා ද ඇත. එයින් කීයක් එක සිතක උපපාද එයින් එක අවස්ථාවක අධිපති විය හැක්කේ එයින් එකක් පමණි. එවිට එහි යෙදී ඇති සෙසු ඒවා ප්‍රධානවූ ධර්මයට අනුකූලව පැවැතේ.

4. අනන්තර පව්වය

අනන්තර පව්වය යනුවෙන් දක්වා ඇත්තේ විශ්ව ධර්මතාවට විතන නියාමය පිළිබඳ ලක්ෂණයකි. උපාදා-ධීනි-භංග යන කොටස් තුන එකතුවූ පසු එය විතනක්ෂණයකි. මුලු විතනසන්නාතියක් සැදෙන්නේ, මෙම විතනක්ෂණ එකින් එකට අතරක් නොසිටිනාසේ පැවැතීමෙනි. මේ විතන සන්නාතිය කවද ආරම්භ වීදැයි දැකගත නොහෙන අතීතයක් ඇත්තකි. කවද හෝ රහත් වී පිරිනිවන් පෑමේදී පහළවන චුති විතනය දක්වා ගමන්කරන්නකි. මෙම මුලු දීඝ කාලයතුළම එක විතනක්ෂණයක් නිරුද්ධවනවාත් සමගම තවත් විතනක්ෂණයක් උපදී. මෙහිදී සෑම විතනක්ෂණයක්ම ඒ ළඟට උපදින විතනක්ෂණයට, අනන්තර පව්වයෙන් පව්වය වෙයි. දරුවා, ළමයා, ගැටවරයා, තරුණයා, වැඩිහිටියා, මහල්ලා යන පිළිවෙළේ දරුවා, ළමයාටත්, ළමයා ගැටවරයාටත්, ගැටවරයා තරුණයාටත්, තරුණයා වැඩිහිටියාටත්, වැඩිහිටියා මහල්ලාටත් අනන්තර පව්වයෙන් පව්වය වෙයි. දරුවෙක්ව නොසිටියානම් ඊළඟ අවස්ථාවට පත්-වීමට කෙනකු නොලැබෙන හෙයිනි. මේ උපමාවෙහි මෙන් විතනසන්නාතියෙහි අනන්තවූ විතනක්ෂණ සෑමෙකක්ම එයින් පසුව උපදින විතනක්ෂණයට අනන්තර පව්වයෙන් පව්වය වෙයි. රහතුන් වහන්සේගේ චුති විතනය පමණක් වෙත සිතකට අනන්තර පව්වය නොවේ. එයින් පසුව වෙත පටිසන්ධිවිතනයක් නූපදනා හෙයිනි.

පට්ඨානාසකරණයේ මේ පිළිබඳව දී ඇති විස්තරය නම්, අභිධර්මයට අනුව වර්ගකර ඇති විතනයන්, එක වර්ගයක සිතකට පසුව කවර වර්ගයක සිතක් පහළවිය හැකිද යන්න දැක්වීමය. විශ්ව ධර්මතාවට අනුව සෑම දෙයකම පැවැතගෙන යන රටාවක් තිබේ. මලක් සෑදීමට පසුව ගෙඩියක් හටගන්නවා විනා ගෙඩියක් සෑදීමට අනතුරුව මලක් හටගැනීමේ සිරිතක් නැත. මේ විශ්ව ධර්මතාවට අනුව සිතෙහි ද පැවැතීමේ රටාවක් තිබිය යුතුය. එම රටාවට අනුව කවර සිතකට අනතුරුව කවර සිතක් පහළවිය හැකි ද යන්න මෙම අනන්තරපව්වය විස්තරයෙන් දැක්වෙයි. මේ පිළිබඳව පට්ඨානාසකරණයේ දැක්වෙන දීර්ඝ විස්තරය සම්පිණ්ඩනය කළපසු එය මෙසේය :-

කාමාවචර කුසල සිතක් කාමාවචර කුසල සිතකට අනන්තර පව්වය වෙයි. කාමාවචර කුසල ජවනවීරියකදී පළමු ජවනය

දෙවන ජවනයටත් දෙවන ජවනය තුන්වන ජවනයටත් තුන්වන ජවනය සතරවන ජවනයටත් සතරවන ජවනය පස්වන ජවනයටත් පස්වන ජවනය සවන ජවනයටත් සවන ජවනය සත්වන ජවනයටත් අනන්තර පව්ව වන සැටිය වික්කවිටියකදී දැකගතහැක.

ඤාණසම්පයුක්ත කාමාවචර කුසල සිතක්, රූපාවචර කුසල සිත, අරූපාවචර කුසල සිත, ලොකුණර කුසල සිත යන මේ තුන් වර්ගයේම සිතකට අනන්තර පව්ව වියහැක. එසේ වන්නේ ඤානා විටී, මග්ග විටී යන මේවායේදීය. ඤානා විටීයකදී හෝ මග්ග විටීයකදී, ඤානා සිතට මූලින් ඇතිවන්නේ ගොත්‍රභූ සිතය. මග්ග සිතට මූලින් ඇතිවන්නේ ගොත්‍රභූ හෝ වොදන සිතකි. මෙම ගොත්‍රභූ හෝ වොදන නමින් අවස්ථාවට අනුව හඳුන්වා ඇත්තේ ඤාණසම්පයුක්ත කාමාවචර කුසල සිත් සතරය.

කාමාවචර කුසල සිතක්, කාමාවචර විපාක සිතකට ද, රූපාවචර විපාක සිතකට ද අරූපාවචර විපාක සිතකට ද ලොකුණර ඵල සිතකට ද යන මේ කොටස් සතරටම අනන්තර පව්වයෙන් පව්වය වේ. මෙහිදී ලොකුණර ඵල සිතකට අනන්තර පව්වය වන්නේ ඤාණසම්පයුක්ත කාමාවචර කුසල සිත් සතර පමණි. රූපාරූප භවයක එම විපාක සිතකින් පටිසන්ධිය ලබා ඇති හෙයින් එහි කාමාවචර කුසල පව්වයකට අනතුරුව භවංග වේ. එහිදී කාමාවචර කුසලය, රූපාවචර හා අරූපාවචර විපාකයන්ට අනන්තර පව්වය වේ. ලොකුණර ඵල විටීයකදී එම ඵල සිතට මූලින් පවත්නා වොදන සිත කාමාවචර ඤාණසම්පයුක්ත කුසලයමය. එහිදී ලොකුණර ඵල සිතට, කාමාවචර කුසල වික්කය අනන්තර පව්වය වේ.

රූපාවචර කුසලය. රූපාවචර කුසලයට ද රූපාවචර විපාක සිතට ද, ඤාණසම්පයුක්ත කාමාවචර විපාක සිතට ද අනන්තර පව්වය වේ. අරූපාවචර කුසල සිතක්, කාමාවචර විපාක සිත, රූපාවචර විපාක සිත, අරූපාවචර කුසල සිත, අරූපාවචර විපාක සිත යන කොටස් සතරටම අනන්තර පව්වයෙන් පව්වය වේ. අරූපාවචර කුසල සිතක් ලොකුණර ඵලයකට අනන්තර පව්වය වන අවස්ථාවක් ද වේ. එනම්, නිරොධ සමාපත්තියට සම්වැද්දන අනාගාමී ඔක්කනකු සඤ්ඤාවේදයින් නිරොධයට පත්වන්නේ නෙව-සඤ්ඤානාසඤ්ඤායනා කුසල සිතක් නිරුද්ධ වීමෙනි. උත්ථගන්සේ

නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නේ අනාගාමී ඵල සිතක් දරමිනි. එහිදී නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල සිත අනාගාමී ඵල විනයයට අනන්තර පව්වයෙන් පව්වය වෙයි.

ලොකුකාර කුසලය, ලොකුකාර ඵල සිතට පමණක් අනන්තර පව්වයෙන් පව්වය වේ. මාර්ග සිතකට අනතුරුව ඵලසිතක්ම පහළ වීමේ ධර්මතාව නිසාය. අකුසල විනයක්, අකුසල විනයකට ද කුසල විපාක සිතකට හෝ අකුසල විපාක සිතකට ද අනන්තර පව්වය වේ. අකුසල ජවන සිතකට පසුව එම ජවන සිතම පහළ වීමේදී අකුසල සිත අකුසල සිතටම අනන්තර පව්වය වේ. කුසල පටිසංකීයක් ලබා සිටින කෙනකු අකුසල ජවන අවසානයේ භවංග වනවිට එම භවංග සංඛ්‍යාත කුසල විපාක විනයයට අකුසල ජවනය අනන්තර පව්වය වෙයි. අකුසල විනයක් රූපාවචර විපාකයට හෝ අරූපාවචර විපාකයට අනන්තර පව්වය වන අවස්ථාවක් ද ඇත. එනම් රූපාවචර හෝ අරූපාවචර පටිසංකීයක් ලබා සිටින කෙනකුට සොමනසස සහගත හෝ උපෙකඛා සහගත අකුසල ජවනයක් ඇතිවී එම ජවනයන්ගෙන් පසුව භවංග වනවිට එම භවංග සංඛ්‍යාත රූපාවචර හෝ අරූපාවචර විපාකසිතට ජවනයේ අකුසලවිනය අනන්තර පව්වය වෙයි.

කාමාවචර විපාක සිත, කාමාවචර විපාක සිතට ද ඤාණසම්ප්‍යුක්ත කාමාවචර විපාක සිත, එනම් ඤාණසම්ප්‍යුක්ත පටිසංකීයක් ලබා සිටි කෙනකුගේ චූති සිත, එයින් මන්තේ රූපාවචර හෝ අරූපාවචර පටිසංකීයක් ලබන්නේ නම් එහි පටිසංකීය වශයෙන් ලැබෙන රූපාවචර හෝ අරූපාවචර විපාක සිතට ද ඤාණසම්ප්‍යුක්ත හෝ සම්ප්‍යුක්ත විපාකය කාමාවචර කිරිය ආවර්ජනයට ද යන මේ කොටස් සතරට අනන්තර පව්වය වශයෙන් පව්වය වේ. රූපාවචර විපාක සිතක්, සහෙතුක කාමාවචර විපාක සිතකට ද රූපාවචර විපාක සිතකට ද අරූපාවචර විපාක සිතකට ද කාමාවචර කිරිය ආවර්ජනයට ද යන මේ සතර වර්ගයට අනන්තර පව්වයෙන් පව්වය වේ. අරූපාවචර විපාක සිතක්, නිහෙතුක කාමාවචර විපාක සිතකට ද අරූපාවචර විපාක සිතකට ද කාමාවචර කිරිය ආවර්ජනයට ද යන කොටස් තුනට අනන්තර පව්වයෙන් පව්වය වෙයි. ලොකුකාර විපාක සිතක් ත්‍රිහෙතුක කාමාවචර විපාක සිතකට ද රූපාවචර විපාක සිතකට ද අරූපාවචර විපාක සිතකට ද ලොකුකාර විපාක සිතකට ද යන කොටස් සතරට අනන්තර පව්වයෙන් පව්වය වෙයි.

කාමාවචර කිරිය සිතක්, අකුසල, කාමාවචර කුසල, කාමාවචර විපාක, රූපාවචර විපාක, අරූපාවචර විපාක, ලොකුණාර ඵල, කාමාවචර කිරිය, රූපාවචර කිරිය, අරූපාවචර කිරිය යන කොටස් නවයට අනන්තර පව්වයෙන් පව්වය වේ. රූපාවචර කිරිය සිතක්, තිභෙතුක කාමාවචර විපාක සිතකට ද රූපාවචර විපාක සිතකට ද රූපාවචර කිරිය සිතකට ද යන තුන් කොටසට අනන්තර පව්වය වෙයි. අරූපාවචර කිරිය සිතක්, තිභෙතුක කාමාවචර විපාක සිතකට ද රූපාවචර විපාක සිතකට ද අරූපාවචර විපාක සිතකට ද ලොකුණාර ඵල සිතකට ද අරූපාවචර කිරිය සිතකට ද යන පස් කොටසට අනන්තර පව්වයෙන් පව්වය වෙයි.

5. සමනන්තර පව්වය

අනන්තර පව්වය සමනන්තර පව්වය යන වචන දෙකට විවිධ තේරුම් දීමට පුළුවන. ඒ දෙකෙහි වෙනසක් ඇතැයි දැක්වීම සඳහා විවිධ තේරුම් දැක්වීමට බුද්ධසොස ගිමියන්ටත් පෙර පවා උත්සාහ දැරූ ආචාර්යවරයන් සිටි බව උන්වහන්සේ පට්ඨානප්පකරණයට ලියූ අට්ඨකථාවෙහි සඳහන් වෙයි. කවුරුන් කෙසේ කීවත්, පට්ඨානප්පකරණ පෙළෙහි මේ දෙකටම දී ඇත්තේ එකම වචන සමුදයය. එම පාළියෙහි නොමැති අරුතක් අපට ගැනීමට ඇති අයිතියක් නොපෙනේ. අට්ඨකථාවරිය බුද්ධසොස තෙරුන් පරමසුද්ධිපතියෙහි මේ කාරණය සඳහන් කරන්නේ මෙසේය. “යමක් අනන්තර පව්වය නම් සමනන්තර පව්වයත් එයමය. වචනය පමණක් වෙනස්ය. උපවය සත්තානි ආදියෙහි හා අධිවචන නිරුපාදිකාදියෙහි මෙනි. අර්ථයෙන් වෙනසක් නැත”⁴. මෙහිදී බුද්ධසොස තෙරණුවෝ මේ දෙකෙහි වෙනසක් දැක්වීමට පැරණි ආචාර්යවරුන් දක්වා තුළු කරුණු සාවද්‍ය බව පැහැදිලි කොට “ආක්ෂර නාත්‍රයෙන් මේ දෙකෙහි වෙනස බලාපොරොත්තු වියයුතුය” යි දක්වා අවසන් කළහ. පට්ඨානප්පකරණ පාළියෙහි ද වෙනසක් නැතිනම්, වචනය විනා අර්ථයෙන් වෙනසක් ඇති බවක් බුද්ධසොස තෙරණුවන්ටත් නොපැහැනුනා නම් අපට හිතෙනා දෙයක් වෙනස ලෙස දැක්වීම මෙතෙක් ත්‍රිපිටක පාළිය තේරුම් කිරීමේදී පෙරවාදීන් අනුගමනය කළ පිළිවෙළ ද නොවේ. එසේ නම් පව්වය විසිතුනක් වෙනුවට විසිහතරක් දැක් වූයේ මන්දැයි ප්‍රශ්නයක් මතු වෙයි. එහෙත් එයට වගකියයුත්තකු ද අපට සොයාගැනීම අපහසුවී ඇත්තේ මෙය බුද්ධදෙශනාවක්ම ද යන්න ගැනත් බෞද්ධයන් අතර ඒකමතික බවක් නැති නිසාය.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

6. සහජාත පව්වය

“පුද්ගලයා” යන සංකල්පයට අයත්වන සසංඤ ජීවය පරමාර්ථ ධර්ම ව්‍යවහාරයේදී පසකට බෙද පඤ්ඤාත්මකය ලෙස හඳුන්වා ඇත. පඤ්ඤාත්මකය නම් දෙපනස් වෙනසිකයනුත් අටවිසි රූපයනුත් අසුනව වැදැරුම් වූ සිතත් යන මේවාය. කවර පුද්ගලයකුගේ හෝ කවර අවස්ථාවකදී හෝ ඇත්තේ ඉහත සඳහන් දෙපනස් වෙනසිකවලින් එක්තරා ප්‍රමාණයක් හා අටවිසි රූපයන්ගෙන් නියමිත ප්‍රමාණයක් ද අසුනව ආකාරයෙන් එක්තරා ආකාරයක සිතකුත්ය. මෙයින් කවර හෝ වෙනසිකයක් තනිව ඉපදිය නොහැක. වෙනසිකවලින් තොරව උපදින සිතක් ද නැත. අටවිසි රූපයන්ගෙන් කවර හෝ රූපයක් තනිව ද නූපදී. මේ අනුව පුද්ගලයකු හෝ පඤ්ඤාත්මකයක් සැම විටම මෙහි දක්වන මූල පදාර්ථයන්ගෙන් නියමිත සමූහයකින්ම යුක්ත වීම නියතය. එකවිටකදී ඇතුළත්ව පවතින මූල පදාර්ථ එකක් අනෙකට සහජාත පව්වයෙන් පව්වය වෙයි. සහජාතී නම් එකට ඉපදීමය. එසේ එකට උපන් දෙය “සහජාත” වෙයි. සිත් දෙකක්, එකවිට නූපදී. එහෙයින් එක සිතක් තව සිතකට සහජාත පව්වය නොවෙයි. සැම සිතක්ම වෙනසික සමූහයකින් යුක්තය. උපදින්නේම එසේය. එබැවින් එම සිතට එම වෙනසික සහජාත පව්වය වෙයි. එම වෙනසිකවලට ද එම සිත සහජාත පව්වය වේ. විනාශ රූපයන්ට ද සිත සහජාත පව්වය වෙයි.

නිතර පඤ්ඤාත්මකය, නාම - රූප යන දෙකොටසට බෙද ව්‍යවහාර වෙයි. රූපස්කන්ධය රූප ලෙසත්, වේදනා - සංඤ්ඤා - සංඛාර හෙවත් සියලු වෙනසික හා සිත නාම ලෙසත් හැඳින්වෙයි. මෙයින් නාමයෝ නාමයන්ට සහජාත පව්වයෙන් පව්වය වෙති.

නාමයෝ රූපයන්ට සහජාත පව්වයෙන් පව්වය වෙති.

නාම - රූපයෝ නාම - රූපයන්ට සහජාත පව්වය වෙති.

රූපයෝ රූපයන්ට සහජාත පව්වය වෙති.

රූපයක් නාමයන්ට ද සහජාත පව්වය වෙයි.

කුසල් සිතක යෙදෙන වෙනසිකයෝ කුසල වෙති. අකුසල සිතක යෙදෙන වෙනසිකයෝ අකුසල වෙති. අබ්‍යාකතයක උපදින වෙනසිකයෝ අබ්‍යාකත වෙති. කුසල සිතක අකුසල වෙනසික නැත. අකුසල සිතක කුසල වෙනසික ද නැත. සිතක යෙදෙන වෙනසිකයන් එම විනාශය නාමයෙන්ම ගණන්ගනු ලබන හෙයින්, එබැවින් අකුසල නාමස්කන්ධයෝ අකුසල නාමස්කන්ධයන්ට හා විනාශමුට්ඨාන රූපයන්ට සහජාත පව්වයෙන් පව්වය වෙති.

කුසල නාමස්කන්ධයෝ කුසල නාමස්කන්ධයන්ට හා වික්කසමුට්ඨාන රූපයන්ට සහජාන පච්චයෙන් පච්චය වෙති.

අබ්‍යාකත නාමස්කන්ධයෝ අබ්‍යාකත නාමස්කන්ධයන්ට හා වික්කජ රූපයන්ට සහජාන පච්චයෙන් පච්චය වෙති. වික්කසමුට්ඨාන රූපයන් නාමයන්ට සහජාන පච්චය නොවේ. එහෙත් පටිසංකීයේදී පමණක් හද්‍යවත්තු රූපය නාමයන්ට සහජාන පච්චයෙන් පච්චය වේ.

මේ සහජාන පච්චය ජාති වශයෙන් කුසල, අකුසල, විපාක, කිරිය, රූප යනුවෙන් කොටස් පසකට බෙදෙයි. කුසලය කාමාවචර ද රූපාවචර ද අරූපාවචර ද ශ්‍රොතුකර ද වශයෙන් සිවුවැදෑරුම් වේ. අකුසලය කාමාවචරමය. විපාකය ද භූමි සතරටම අයත්ය. කිරිය කාම, රූප, අරූප වශයෙන් තුන් වැදෑරුම්ය. රූපය කාමාවචරම හෙයින් ඒකවිධය.

කුසල නාම ධර්මයන් කුසල නාම ධර්මයකට සහජාන පච්චයෙන් පච්චය වේ. එහිදී එක් නාමස්කන්ධයක් සෙසු නාමස්කන්ධ තුනට ද නාමස්කන්ධ දෙකක් සෙසු නාමස්කන්ධ දෙකට ද නාමස්කන්ධ තුනක් සෙසු නාමස්කන්ධයට ද සහජාන පච්චයෙන් පච්චය වේ. කුසල නාම ධර්මයෝ අබ්‍යාකත රූප ධර්මයන්ට, එනම්, කුසල වූ නාමස්කන්ධයෝ වික්කසමුට්ඨාන රූපයන්ට සහජාන පච්චයෙන් පච්චය වෙති. මෙසේම කුසල නාමස්කන්ධ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඉතිරි නාමස්කන්ධයන්ට හා වික්කසමුට්ඨාන රූප සංඛ්‍යාන අබ්‍යාකතයන්ට එකවිට සහජාන පච්චයෙන් පච්චය වෙයි.

අකුසල නාමස්කන්ධ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සෙසු අකුසල නාමස්කන්ධයන්ට ද අබ්‍යාකත වූ වික්කසමුට්ඨාන රූපයන්ට ද ඒ දෙවර්ගයටම ද සහජාන පච්චයෙන් පච්චය වෙයි.

විපාක අබ්‍යාකත හෝ කිරිය අබ්‍යාකත හෝ එක නාමස්කන්ධයක් සෙසු නාමස්කන්ධ තුනට හා අබ්‍යාකත වූ වික්කසමුට්ඨාන රූපයන්ට ද, විපාක අබ්‍යාකත හෝ කිරිය අබ්‍යාකත හෝ නාමස්කන්ධ දෙකක් සෙසු විපාක අබ්‍යාකත හෝ කිරිය අබ්‍යාකත ස්කන්ධ දෙකට හා වික්කසමුට්ඨාන රූප සංඛ්‍යාන අබ්‍යාකතයට ද, විපාක අබ්‍යාකත හෝ කිරිය අබ්‍යාකත හෝ නාමස්කන්ධ තුනක් විපාක අබ්‍යාකත හෝ කිරිය අබ්‍යාකත වූ සෙසු නාමස්කන්ධයට හා අබ්‍යාකත වූ වික්කසමුට්ඨාන රූපයන්ට ද සහජාන පච්චයෙන් පච්චය වේ.

ප්‍රතිසංකී ඤාණයෙහි, විපාක අබ්‍යාකත වූ එක නාමස්කන්ධයක් සෙසු විපාක අබ්‍යාකත නාමස්කන්ධ තුනට හා කර්මජ රූප සංඛ්‍යාන

අබ්‍යාකතයන්ට ද, විපාකඅබ්‍යාකත නාමස්කන්ධ දෙකක් සෙසු විපාක අබ්‍යාකත නාමස්කන්ධ දෙකට හා කර්මජ රූප සංඛ්‍යාත අබ්‍යාකතයන්ට ද, විපාකඅබ්‍යාකත වූ නාමස්කන්ධ තුනක් සෙසු විපාකඅබ්‍යාකත නාමස්කන්ධයට හා කර්මජ රූප සංඛ්‍යාත අබ්‍යාකතයන්ට ද, විපාක අබ්‍යාකත නාමස්කන්ධයෝ සතරදෙනම හදයවැනුරූප සංඛ්‍යාත අබ්‍යාකතයට ද, හදයවැනුරූප සංඛ්‍යාත අබ්‍යාකතය විපාක අබ්‍යාකත නාමස්කන්ධ සතරටම ද සහජාත පච්චයෙන් පච්චය වෙති.

පයව්, ආපො, තෙජො, වායො යන මහාභූත අතුරෙන් එක මහාභූතයක් සෙසු මහාභූත තුනට ද, මහාභූත දෙකක් සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද, මහාභූතයෝ වික්ක-සමුට්ඨාන රූපයන්ට ද, කර්මජ රූපයන්ට ද, උපාදය රූපයන්ට ද සහජාත පච්චයෙන් පච්චය වෙති. බාහිර වූ එක මහාභූතයක් සෙසු මහාභූත තුනට ද, මහාභූත දෙකක් සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද මහාභූතයෝ උපාදය රූපයන්ට ද සහජාත පච්චයෙන් පච්චය වෙති.

ආහාර සමුට්ඨාන වූ එක මහාභූතයක් සෙසු මහාභූත සතරට ද, මහාභූත දෙකක් සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද, මහාභූතයෝ උපාදය රූපයන්ට ද සහජාත පච්චයෙන් පච්චය වෙති. උතු සමුට්ඨාන වූ එක මහා භූතයක් සෙසු මහාභූත තුනට ද, මහාභූත දෙකක් සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද, මහාභූතයෝ උපාදය රූපයන්ට ද සහජාත පච්චයෙන් පච්චය වෙති. අසංඝස්සන්තභවයෙහි එක් මහාභූතයක් සෙසු මහාභූත තුනට ද, මහාභූත දෙකක් සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද මහාභූතයෝ කර්මජ රූපයන්ට ද, උපාදය රූපයන්ට ද සහජාත පච්චයෙන් පච්චය වෙති.

ලොකුකාර විපාක සංඛ්‍යාත අබ්‍යාකතය ඒ හා සමග සමපයුක්ත වූ නාමස්කන්ධයන්ට හා වික්කසමුට්ඨාන රූපයන්ට ද සහජාත පච්චයෙන් පච්චය වෙයි. ලොකුකාර විපාක වූ නාමස්කන්ධයෝ චතුර්වොකාර සංඛ්‍යාත අරූප ලෝකයන්හි නාමස්කන්ධයන්ට පමණක් සහජාත පච්චය වෙති.

7. අඤ්ඤමඤ්ඤ පච්චය

ධර්ම දෙකක් ඔවුළුපනාවුන්ට පච්චය වීම අඤ්ඤමඤ්ඤ පච්චය නම් වේ. මෙහිදී එම ධර්මයන් එකවිටම පච්චයත් වෙයි, පළමුයුග-කයක් වෙයි. දෙකම එකිනෙකට උපකාර වන හෙයිනි. එකක් නැතිනම් අනෙක ද නැත. දෙකම පවතින්නේ අනෙක පවත්නාවිට

පමණි. දෙකේම ඉපැන්මට හා පැවැත්මට දෙකක් තිබිය යුතුමය. එක් සිතක පවත්නා විත්ත වෙනසකයෝ සැමදෙන එකක් අනෙකට අඤ්ඤාමඤ්ඤා පච්චය වෙති. එක් සිතක යෙදෙන වෙනසකයක් එකෙහෙති තවත් සිතක වෙනසකයකට අඤ්ඤාමඤ්ඤා පච්චය නොවේ. එකවිටක සිත් දෙකක් නොඋපදින හෙයිනි. කුසල සිතක විත්ත වෙනසකයෝ එම කුසල විත්තයේම විත්තවෙනසකයන්ට අඤ්ඤාමඤ්ඤා පච්චය වෙති. අකුසල විත්තයකද, විපාක විත්තයකද, කිරිය විත්තයකද එසේමය.

කුසල විත්තයක පවත්නා විත්ත වෙනසකයෝ කුසලම වෙති. එහි ඇති නාමස්කන්ධ සතරෙන් එකක් අනෙක් තුනටද, දෙකක් අනෙක් දෙකටද, එකක් අනෙක් තුනටද අඤ්ඤාමඤ්ඤා පච්චය වේ. අකුසල විත්තයක නාමස්කන්ධ සතරෙන්ද එකක් අනෙක් තුනටද, දෙකක් අනෙක් දෙකටද, තුනක් අනෙක් එකටද අඤ්ඤාමඤ්ඤා පච්චය වෙයි. විපාක අබ්‍යාකත විත්තයකද නාමස්කන්ධ සතරෙන් එකක් අනෙක් තුනටද, දෙකක් අනෙක් දෙකටද, තුනක් අනෙක් එකටද අඤ්ඤාමඤ්ඤා පච්චයෙන් පච්චය වේ. කිරිය අබ්‍යාකත විත්තයක නාමස්කන්ධ සතරෙන් එකක් අනෙක් තුනටද, දෙකක් අනෙක් දෙකටද, තුනක් අනෙක් එකටද අඤ්ඤාමඤ්ඤා පච්චයෙන් පච්චය වේ.

ප්‍රතිසංඝී ඤාණයෙහි විපාක අබ්‍යාකත විත්තයේ නාමස්කන්ධ සතරෙන් එකක් සෙසු නාමස්කන්ධ තුනට හා හදයවැනි රූපයටද, නාමස්කන්ධ දෙකක් සෙසු නාමස්කන්ධ දෙකට හා හදය වැනි රූපයටද, නාමස්කන්ධ තුනක් සෙසු නාමස්කන්ධයට හා හදය වැනි රූපයටද, නාමස්කන්ධ සතරම හදය වැනි රූපයටද, හදය වැනි රූපය නාමස්කන්ධයන්ටද අඤ්ඤාමඤ්ඤා පච්චය වේ. කම්මසමුට්ඨාන රූපයෙහි එක් මහාභූතයක් සෙසු මහාභූත තුනටද, මහාභූත දෙකක් සෙසු මහාභූත දෙකටද, මහාභූත තුනක් සෙසු මහාභූතයටද අඤ්ඤාමඤ්ඤා පච්චයෙන් පච්චය වෙයි. ඛාතිර මහාභූත, එනම්, ආහාරජ, උතුජ, අසඤ්ඤාසන්තයේ කම්මජ, හා ප්‍රචාන්ති කර්මයෙන් උපන් මහාභූත, එකක් සෙසු තුනටද, දෙකක් සෙසු දෙකටද, තුනක් සෙසු මහාභූතයටද අඤ්ඤාමඤ්ඤා පච්චයෙන් පච්චය වෙයි.

8. නිසස්ස පච්චය

නිසස්ස නම් ඇසුරය. යමක් ඇසුරුකොට දෙවැන්නක් පවතී නම්, ඒ පළමුවන දෙය නිසස්ස වේ. දෙවන දෙය නිසසිත වෙයි. පුළුරුවක බුදුරුවක් ඇඳ තිබේ. බුදුරුව ඇඳ තියෙන්නේ සායම්

වර්ග කීපයකිනි. එම බුදුරුවට පුවරුව නිසැය වෙයි. පුවරුවට බුදුරුව නිසින වෙයි. පුවරුව විනාශ කළහොත් බුදුරුව ද ඉතිරි නොවේ. එබැවින් බුදුරුවේ පැවැත්මට පුවරුවේ නිසැය අවශ්‍යය. එසේම බුදුරුව ඇද තිබෙන්නේ වර්ණ කීපයක සායම් වලින් නම් එක වර්ණයක් අනෙක් වර්ණයන්ට ද නිසැය වෙයි. පුවරුවෙහි එක වර්ණයක් පමණක් ආලේප කළහොත් එහි චිත්‍රයක් නැත. විවිධ වර්ණවලින් යුත් ඇට ජාති. එකතුකොට විසිතුරු ලෙසින් පිහිටුවීමෙන් චිත්‍රයක් නිෂ්පාදනය කළහැක. එම ඇට ජාති පිහිටුවා තිබෙන ආකාරය අනුව මලක් හෝ වෙනත් කැටයමක් දක්නට ලැබේ. එහිදී අපට පෙනෙන චිත්‍රය නිෂ්පිතයයි. එම චිත්‍රයට ඇට වර්ගවික නිසැය වෙයි. එම ඇට වර්ගවික නැතිව චිත්‍රයක් නැත. එම ඇට වර්ග ද එකක් අනෙකට නිසැය වේ. එක ඇට වර්ගයක් පමණක් තිබෙනවිට එහි චිත්‍රයක් නැති හෙයිනි.

මෙසේම පක්‍ෂාස්කන්ධ ධර්මයන් පිළිබඳව ද ඒවා සමග එකට පවත්නා වෙනත් ධර්ම නිසැය පවතිය වෙයි. එම නිසැය දෙවර්ගයකි. සහජාත නිසැය, පුරෙජාත නිසැය යනුවෙනි. සහජාත පවතිය සියල්ලම ඒවායේ පට්ටසුප්පන්න ධර්මයන්ට නිසැය පවතියෙන් ද පවතිය වේ. යම් ධර්මයක් යමකට සහජාත පවතිය වෙනම් එයම නිසැය පවතිය ද වේ. ඒවා සහජාත නිසැය නමින් දක්වා ඇත. සහජාත නම් එකට උපන් ඒවාය. එය නිසැය වන නිසා ඒවාට සහජාත නිසැය යන නම භාවිත කර ඇත. පුරෙජාත නිසැය නම් නිසිනියට කලින් උපන් නිසැය වන ධර්මය. වක්‍රභායතනය නිසා වක්‍රවිඤ්ඤාණය ඇතිවේ. වක්‍රභායතනය කලින් උපන් එකකි. එය ඇසුරු කොට පසුව උපදින වක්‍රවිඤ්ඤාණයට වක්‍රභායතනය නිසැය පවතියෙන් පවතිය වේ.

නාමස්කන්ධ සතර ඔවුනොවුන්ට නිසැය පවතියෙන් පවතිය වේ. සතර මහාභූතයෝ ඔවුනොවුන්ට නිසැය පවතියෙන් පවතිය වෙත්. ප්‍රතිසංකීර්ණයෙහි නාමස්කන්ධ සතර හා කර්මජ වූ හදය වස්තු රූපය ඔවුනොවුන්ට නිසැය පවතියෙන් පවතිය වේ. චිත්තවේතසිකයෝ චිත්තසමුප්පාදන රූපයන්ට නිසැය පවතියෙන් පවතිය වෙති. මහාභූතයෝ උපාදය රූපයන්ට නිසැය පවතියෙන් පවතිය වෙති. මේ සියල්ල සහජාත නිසැය වෙයි.

වක්‍රභායතනය වක්‍රවිඤ්ඤාණයට හා ඒ සමග යෙදෙන වෙනසික ධර්මයන්ට ද නිසැය පවතිය වේ. සොත්තායතනය සොත්තවිඤ්ඤාණයානුවට හා තත්සම්ප්‍රයුක්ත වෙනසික ධර්මයන්ට ද, සාත්තායතනය සාත්තවිඤ්ඤාණයානුවට හා තත්සම්ප්‍රයුක්ත වෙනසික ධර්මයන්ට ද,

ජීව්‍යායතනය ජීවහාවිඤ්ඤාණධාතුවට හා තත්සම්ප්‍රයුක්ත චේතසික ධර්මයන්ට ද, කායායතනය කායවිඤ්ඤාණධාතුවට හා තත්සම්ප්‍රයුක්ත චේතසික ධර්මයන්ට ද නිස්සය පච්චයෙන් පච්චය වේ. කම්මයෙන් උපන් යම් හදය රූපයක් නිසා මනෝධාතුව හා මනෝවිඤ්ඤාණධාතුව පවතී නම් එම හදය රූපය මනෝධාතුවට හා මනෝවිඤ්ඤාණධාතුවට නිස්සය පච්චයෙන් පච්චය වේ.

කාමාවචර - රූපාවචර - අරූපාවචර - ලොකුකර යන සතර වැදෑරුම් වූ ම කුසලය කාම හා රූප භවයන්හි එම කුසලයන් සමග එකතුව පවත්නා චිත්ත චේතසිකයන්ට හා චිත්තසමුධාන රූපයන්ට ද නිස්සය පච්චයෙන් පච්චය වේ. අකුසලය ද එසේමැයි. අරූපලොකයෙහි එය අරූප ධර්මයන්ට පමණක් නිස්සය පච්චය වේ. කාමාවචර හා රූපාවචර විපාක සිත්, පටිසංඝිතයෙහිදී සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා කර්මජ රූපයට ද, ප්‍රචාත්තියෙහිදී සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා චිත්තසමුධාන රූපයන්ට ද නිස්සය පච්චයෙන් පච්චය වේ. අරූපාවචර විපාක සිත් ඒවා සමග යෙදුන චේතසික ධර්මයන්ට පමණක් නිස්සය පච්චය වේ. ලොකුකර විපාක සිත් කාම භවයෙහි හා රූප භවයෙහි ඒ සමග යෙදුන චිත්ත චේතසිකයන්ට හා චිත්තසමුධාන රූපයන්ට ද නිස්සය පච්චය වේ. අරූප භවයෙහි නාමස්කන්ධයන්ට පමණක් නිස්සය පච්චය වේ. කාමාවචර හා රූපාවචර කිරිය සිත්, කාමාවචර හා රූපාවචර ලොකයන්හි ඒවා සමග යෙදෙන නාමධර්මයන්ට හා චිත්තසමුධාන රූපයන්ට ද නිස්සය පච්චය වේ. අරූප භවයෙහි ඒවා සමග යෙදෙන නාම ධර්මයන්ට පමණක් නිස්සය පච්චය වේ.

කම්මසමුධානික රූපයෙහි එක් මහාභූතයක් සෙසු මහාභූත තුනට ද, මහාභූත දෙකක් සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද, මහාභූතයෝ උපාදය රූපයන්ට ද නිස්සය පච්චයෙන් පච්චය වේ. වස්ථුරූපය කාම රූප භවයන්හි චතුර්මිකවූ ම කුසලයට ද, අකුසලයට ද, ආරූපවිපාක හා ද්විපඤ්චිඤ්ඤාණ හැර සෙසු කාම - රූප - අරූප විපාකයන්ට ද යන මේ ධර්මයන්ට නිස්සය පච්චයෙන් පච්චය වේ. චක්ඛු ආදී ආයතන පස, ඒවා සමග යෙදුන චක්ඛුවිඤ්ඤාණ ආදී පසට නිස්සය පච්චයෙන් පච්චය වේ. උතුජ, විකාජ, හා ආහාරජ රූපයන් පිළිබඳ වූ මහාභූතයෝ මහාභූතයන්ට පමණක් නිස්සය පච්චයෙන් පච්චය වෙති.

9. උපනිස්සය පච්චය

යම් ධර්මයකගේ ඉපැන්මට හා පැවැත්මට ඇසුරක් ලැබීම උපනිස්සය පච්චය නම් වේ. උපනිස්සය වන ධර්මය ඇතිකලම

පළමු සම්ප්‍රදායානුකූල උපදි, පවතී. එම උපනිසාය නොලැබෙන කල තුළදී, නොපවතී. එබඳු ධර්මය උපනිසාය වන දෙයය. දළ උපමාවකින් කියතොත්, තැඹිලි ගසක් ඇතිකලම තැඹිලි ගෙඩියක් හටගනී. තැඹිලි ගසක් නැතිව තැඹිලි ගෙඩිය හටනොගනී. මෙහිදී තැඹිලි ගෙඩියට තැඹිලි ගස උපනිසාය වෙයි.

උපනිසාය පළමු කොටස් තුනකින් යුක්තය. එම කොටස් හෙවත් වර්ග තුනට උපනිසාය පළමුවට ඇතුළත්ය. එනම්,

1. ආරම්භ උපනිසාය
2. අනන්තර උපනිසාය
3. පකති උපනිසාය යන තුනකි.

1. ආරම්භ උපනිසාය.

ආරම්භ භවය වන ධර්මයක් ඒ සමගම උපනිසාය ද වෙයි, එබඳු ධර්මයෙන් සිදුවන උපනිසාය, ආරම්භ උපනිසාය නමින් දන්නා ලැබේ. දනයක් දී සීලයක් සමාදන් වී උපොසථ කර්මයක් කොට එය ගරුකොට සිහිපත් කරයි. පෙර කළ සුවර්තයන් ගරුකොට සිහිපත් කරයි. ධ්‍යානයෙන් නැගීම ධ්‍යානය ගරුකොට සිහිපත් කරයි. සෙබයන් වහන්සේලා ගොනුහු සිත හෝ වොදන සිත ගරුකොට සිහිපත් කරති. මාර්ගයෙන් නැගීමට මාර්ගය ගරුකොට සිහිපත් කරති. මේ සැමෙකකම ගරුකොට සිහිපත් කරන දෙය ආරම්භයයි. ආරම්භය වී සිට පවතිය වීම ආරම්භ පළමුවයි. එයම උපනිසාය ද වෙයි. එබැවින් ආරම්භ උපනිසාය විය.

2. අනන්තර උපනිසාය.

අතරක් නොතබා යමක ඉපැන්මට කලින්ම උපදින ධර්මය අනන්තර පළමුවෙන් පවතිය වෙයි. අනන්තර පළමුව වීමත් සමගම එය උපනිසාය පවතිය ද වෙයි. එවිට එය අනන්තර උපනිසාය නමින් හඳුන්වනු ලැබේ. පළමුව ඇතිවන කුසලස්කන්ධාදිය පසුව ඇතිවන කුසලස්කන්ධාදියට අනන්තර පවතිය වන අතරම උපනිසාය ද වෙයි. එබැවින් එය අනන්තර උපනිසාය වෙයි. අර්පණා විරියක අනුලෝම සිත ගොනුහු සිතට හෝ වොදන සිතට ද, ගොනුහු සිත හෝ වොදන සිත මගින් සිතට පවතිය වන්නාක් මෙන් පවතිය වීම මෙයින් අදහස් කෙරේ.

3. පකති උපනිසාය.

මෙය පෙළෙහි දක්වා ඇත්තේ පකතූපනිසාය යනුවෙනි. මෙය දෙවිධියකට විසන්ධි කළහැක. පකත - උපනිසාය, පකති -

උපනික්‍ෂය යනුවෙනි. පකත කියා වෙන් කළහොත් මුලින් කරන ලද යන අරුත ගතහැක. පකති යනුවෙන් ගතහොත් යමකුගේ ප්‍රකෘතිය යන අරුත ගතහැක. මේ දෙපරිද්දෙන්ම ආචාර්යවරුන් මෙය තෝරා ඇත. ප්‍රකෘතියක් හෝ මුලින් කරන ලද්දක් යන අරුත් දෙකටම මෙහි මෙම වචනය යොදා ඇති බව පැහැදිලිව පෙනේ. සද්ධා, සිල, සුත, වාග, පඤ්ඤා යන මින් එකක් ඇසුරුකොට දනයක් දේනම්, සීලයක් සමාදන් වේනම්, උපොසථ කර්මයක් කෙරෙනම්, ධ්‍යානයක්, විපස්සනාවක්, මාර්ගයක්, අභිඤ්චක්, සමාපත්තියක් උපදවයි නම් එහිදී සද්ධා ආදීහු එම ගුණයන්ට උපනික්‍ෂය පළවයෙන් පව්‍ය වෙති.

පඨමජ්ඣානයට පරිකර්මය පඨමජ්ඣානයට උපනික්‍ෂය පව්‍ය වේ. එපරිද්දෙන්ම දුතියජ්ඣාන, තතියජ්ඣාන, චතුස්සජ්ඣාන යන ඝානායත් සඳහා කෙරෙන පරිකර්ම එම ධ්‍යානයන්ට උපනික්‍ෂය පව්‍යයෙන් පව්‍ය වේ. එසේම, ආකාසානඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආකිඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සමාපත්ති සඳහා වූ පරිකර්ම එම සමාපත්තින්ට උපනික්‍ෂය පව්‍ය වේ. පඨමජ්ඣානය දුතියජ්ඣානයට ද, දුතියජ්ඣානය තතියජ්ඣානයට ද, තතියජ්ඣානය චතුස්සජ්ඣානයට ද, චතුස්සජ්ඣානය ආකාසානඤ්ඤායතනයට ද, ආකාසානඤ්ඤායතනය විඤ්ඤාණඤ්ඤායතනයට ද, විඤ්ඤාණඤ්ඤායතනය ආකිඤ්ඤායතනයට ද, ආකිඤ්ඤායතනය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ද උපනික්‍ෂය වේ. මේවාද පකතූපනික්‍ෂයමය.

දිබ්බචක්ඛු ඤාණයට පරිකර්මය දිබ්බචක්ඛුඤාණයට උපනික්‍ෂය වේ. එසේම දිබ්බසොතය, ඉඤ්චිධඤාණය, වේතොපරියඤාණය, පුබ්බෙතිවාසානුස්සතිඤාණය, යථාකම්මප්පභඤාණය, අනාගතංසඤාණය යන මේවා සඳහා කෙරෙන පරිකර්ම ඒ ඒ ඤාණයන්ට උපනික්‍ෂය පව්‍ය වේ. එසේම, දිබ්බචක්ඛුව දිබ්බසොතයට ද, දිබ්බසොතය ඉඤ්චිධඤාණයට ද, ඉඤ්චිධඤාණය වේතොපරියඤාණයට ද, වේතොපරියඤාණය පුබ්බෙතිවාසානුස්සතිඤාණයට ද, පුබ්බෙතිවාසානුස්සතිඤාණය යථාකම්මප්පභඤාණයට ද, යථාකම්මප්පභඤාණය අනාගතංසඤාණයට ද උපනික්‍ෂය පළවයෙන් පව්‍ය වේ. මේවාද පකතූපනික්‍ෂය වේ.

සොතාපත්ති මග්ගයට පරිකර්මය සොතාපත්ති මග්ගයට උපනික්‍ෂය පළවය වේ. එසේම සකදගාමි මග්ගයට ද, අනාගාමි මග්ගයට ද, අරහත්ත මග්ගයට ද කෙරෙන පරිකර්ම එම මාර්ග සතරට උපනික්‍ෂය පළවය වේ. සොතාපත්ති මග්ගය සකදගාමි මග්ගයට ද,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සකදගාමී මග්ගය අනාගාමී මග්ගයට ද, අනාගාමී මග්ගය අරහන් මග්ගයට ද උපනික්ඛය පච්චයෙන් පච්චය වේ. මේ සියල්ල ද පකතූපනික්ඛය ම වේ.

සෙබයන් වහන්සේලා තමන් ලැබූ මග්ගය ඇසුරුකොට නූපත් සමාපත්තියක් උපදවති, උපදවා තුබූ සමාපත්තියට සමවදිති. සංඛාරයන් අතිත්ත වශයෙන් දුඃඛ වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරති. මග්ගය සෙබයන් වහන්සේලාට අස්, ධම්ම, නිරුත්ති, පටිභාණ යන සතර පටිසම්භිදුවන් සඳහා ද යානායානකොසලල සංඛ්‍යාත ඤාණයට ද උපනික්ඛය පච්චයෙන් පච්චය වෙයි. මෙය ද පකතූපනික්ඛය ය. මේ සියල්ල කුසල ධම්මයක් කුසල ධම්මයකට උපනික්ඛය වන අවස්ථා යැ.

කුසලධම්මය අකුසලධම්මයට උපනික්ඛය වීම ආරම්භණුපනික්ඛය, පකතූපනික්ඛය යන දෙපරිද්දෙන්ම වෙයි. දනයක් දී, සීලයක් සමාදන් වී, උපොසථකර්මයක් කොට එය ගරුකොට සලකා එය ඇලුම් කිරීම වශයෙන් ආස්වාදනය කරයි. එය රාග වශයෙන් අභිනන්දනය කරයි. එය ගරුකොට රාගය, දිට්ඨිය උපදී. තමන් පෙර කළ සුවර්තයන් ගරුකොට ආස්වාදනය අභිනන්දනය කිරීම නිසා රාගය හා දිට්ඨිය ඇතිවෙයි. ධ්‍යානයකින් නැගිට එය ගරුකොට ආස්වාදනය හා අභිනන්දනය කිරීමෙන් රාගය හා දිට්ඨිය ඇතිවෙයි. මේ සියල්ල ආරම්භණුපනික්ඛයෙන් පච්චය වීමය.

තමාට ඇති සද්ධාව නිසා මානය හා දිට්ඨිය ඇතිකරගනී. සද්ධා, සීල, සුත්ත, වාග, පඤ්ඤා යන මේවා තමා තුළ දැකීමෙන් රාගය, දෙසය, මානය, දිට්ඨිය හා පඤ්ඤාව ඇතිවන කල එම පාපධර්මයන්ට සද්ධා, සීල, සුත්ත, වාග, පඤ්ඤා යන මේවා උපනික්ඛය පච්චය වෙයි. මේවා පකතූපනික්ඛය ය.

කුසලධර්මයක් අඛ්‍යාතක ධර්මයකට ද ආරම්භණුපනික්ඛය, අනන්තරූපනික්ඛය, පකතූපනික්ඛය යන තුන් පරිද්දෙන්ම උපනික්ඛය වෙයි. රහතුන්වහන්සේ මාර්ගයෙන් නැගිට මාර්ගය ගරුකොට ප්‍රත්‍යාවේක්ෂා කරනවිට මාර්ගය අරමුණුකොට ප්‍රත්‍යාවේක්ෂණ සංඛ්‍යාත ඤාණසම්පයුක්ත කාමාවචර ක්‍රියා සිත උපදින බැවින් එහිදී මාර්ග කුසලය අඛ්‍යාතක කිරිය සිතට ආරම්භණුපනික්ඛය වෙයි. කුසලය චූට්ඨානයට ද, මග්ගය ඵලයට ද, අනුලෝමය සෙබ ඵලසමාපත්තියට ද, නිරොධසමාපත්තියෙන් නැගෙනවිට නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලය ඵලසමාපත්තියට ද, අනන්තරූපනික්ඛය වේ.

සඳා ව ඇසුරුකොට තමා පෙලයි, සෙවීම මුල්කොට උපදනා දුක් අනුභව කරයි, සීලය, සුතය, වාගය, පඤ්ඤාව ඇසුරුකොට ද එම දුක් අනුභව කරයි. සඳා, සීල, සුත, වාග, පඤ්ඤා යන මේවා නිසා කායික සැප හා කායික දුක ද ඵලසමාපත්ති ද ලබයි. එවිට එකී විපාක ධර්මයන් වූ අබ්‍යාකතයන්ට සඳාදිය උපනික්‍ෂය පව්වයෙන් පව්වය වෙයි. කුසලකර්මය විපාකයට උපනික්‍ෂය පව්වය වේ. රහතන්වහන්සේ මාර්ගය නිසා නූපන් කිරිය සමාපත්ති උපදවන සේක. උපන් සමපත්තින්ට සමවදින සේක. සංඛාරයන් අනිච්ච, දුක්ඛ, අනත්තා වශයෙන් දකින සේක. මාර්ගඥානය අඤ්ඤා, ධර්ම, නිරුත්ති, පටිභානා, ධ්‍යානාධ්‍යානකොසලල, ඵලසමාපත්ති යන මේවාට උපනික්‍ෂය වේ. මේ සැම තැනකම කුසලය අබ්‍යාකතයට පකතූපනික්‍ෂයෙන් උපනික්‍ෂය පව්වය වෙයි.

අකුසලධර්මය අකුසලධර්මයට ආරම්භණුපනික්‍ෂය, අනන්තරූපනික්‍ෂය පකතූපනික්‍ෂය යන තුන් ලෙසින්ම උපනික්‍ෂය පව්වය වෙයි. රාගය ගරුකොට හෝ දිට්ඨිය ගරුකොට ආසවාදනය, අභිනිශ්ඤානය කිරීමෙන් රාගය, දිට්ඨිය උපදී. එහිදී අකුසලයෝ අකුසලයන්ටම ආරම්භණුපනික්‍ෂය වෙති. පළමුව උපදින අකුසල සිත් පසුව උපදින අකුසල සිතට අනන්තරූපනික්‍ෂයෙන් පව්වය වේ. අකුසල චිත්ත විර්ථයක අකුසල ජවනයට අනතුරුව තවත් අකුසල ජවනයක්ම උපදින අවස්ථාවලදීය.

රාගය ඇසුරුකොට දෙසය, මොහය, මානය, දිට්ඨිය, පඤ්ඤාව යන මේවා ඇසුරුකොට ප්‍රාණසාත කරයි, අදනාදනය කරයි, කාමමිච්ඡාවාරය කරයි, මුසාවාද කියයි, පිසුනු වදන් කියයි, පරුස වදන් කියයි, සමඥාප කියයි, උමං බිදීම, මංකොල්ලකෑම, ගම් නියමිගම් කොල්ලකෑම, ගම් නියමිගම් වැනසීම, පරඅභිවන් කරායාම, පඤ්ඤානන්තරියකර්ම කිරීම, යනාදිය කරයි. මෙහිදී ප්‍රාණ සාතාදියට රාගාදිය උපනික්‍ෂය වේ. පාණානිපාතය අදිනාදනයට ද අදිනාදනය එයටම හෝ වෙනත් මෙකී පාපයකට හෝ යනාදී වශයෙන් එම පාප එම පාපයන්ට වෙනවෙනම හා මිශ්‍රව උපනික්‍ෂය පව්වය වේ. මේ සැම තැනකම අකුසලය අකුසලයට පකතූපනික්‍ෂයෙන් උපනික්‍ෂය පව්වය වෙයි.

අකුසලය කුසලයට පකතූපනික්‍ෂයෙන් පමණක් උපනික්‍ෂය පව්වය වේ. රාගය නිසා දන් දෙයි, සිල් සමාදන් වෙයි, උපොසථ කර්මයක් කරයි. ධ්‍යානයක් උපදවයි, විපක්‍ෂනාවක් වඩයි, මාර්ගයක් උපදවයි, අභිඤ්ඤාවක් උපදවයි, සමාපත්තියක් උපදවයි. දෙස, මොහ, මාන, දිට්ඨි, පඤ්ඤා යන මින් යමක් ඇසුරුකොට දනයක් දෙයි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සීලයක් සමාදන් වෙයි, උපොසඨයක් කරයි, ධ්‍යානයක් උපදවයි, විපක්‍ෂනාවක් වඩයි, මාර්ගයක් උපදවයි, අභිඥාවක් උපදවයි, සමාපත්තියක් උපදවයි, රාග, දෙස, මොහ, මාන, දිට්ඨි, පඤ්ඤා යන මේවා සඳා, සීල, සුත්‍ර, වාග්, පඤ්ඤා යන මේවාට පකතූපනික්‍ෂයෙන් පව්‍ය වෙයි. ප්‍රාණසාන, අදනාදන ආදී අකුසලයක් කොට එය නැතිකිරීම සඳහා දනයක් දීම, සීලයක් සමාදන්වීම ආදී කුසලයන් කරයි, ධ්‍යාන, විදර්ශනා, මාර්ග, අභිඤ්ඤා, සමාපත්ති උපදවයි, ආනන්ධාරිය පාපකර්මයක් කොට එය නැසීම සඳහා දනයක් දෙයි, සීලයක් සමාදන් වෙයි, උපොසඨයක් කරයි, මෙබඳු තැන් වලදී එම සීලාදිය, මුලින් පැවැති පාපයන්ට එනම් අකුසලයන් කුසලයන්ට පකතූපනික්‍ෂය පව්‍යෙන් පව්‍ය වෙයි.

අකුසලධර්මයක් අබ්‍යාකත ධර්මයකට, අනන්තරූපනික්‍ෂය, පකතූපනික්‍ෂය යන දෙලෙසින් උපනික්‍ෂය වෙයි. අකුසල සිතක් එයින් පසු එනම් අකුසල ජවනයෙන් පසු ඇතිවන තදලබ්ධියට හෝ භවාංගයට උපනික්‍ෂය පව්‍යෙන් පව්‍ය වේ. එය කුසලයක් අබ්‍යාකතයට අනන්තරූපනික්‍ෂයෙන් පව්‍ය වීමකි.

රාගය, දෙසය, මොහ, මානය, දිට්ඨිය, පඤ්ඤාව යන මේවා නිසා තමා තවයි, සෙවීම මුල්කොට දුක් අනුභව කරයි. ඵලසමාපත්තියක් උපදවයි, මේවායේදී අකුසලය, විපාකයන්ට පකතූපනික්‍ෂයෙන් පව්‍ය වේ. අකුසල කර්මය, අකුසල විපාකයට පකතූපනික්‍ෂයෙන් පව්‍ය වේ.

අබ්‍යාකත ධර්මය අබ්‍යාකත ධර්මයට, ආරම්භණුපනික්‍ෂය, අනන්තරූපනික්‍ෂය, පකතූපනික්‍ෂය යන ක්‍රම තුනෙන්ම උපනික්‍ෂය පව්‍ය වේ.

රහතුන්වහන්සේ ඵලය ගරුකොට මෙනෙහි කරන සේක. නිබ්බානය ඵලයට ආරම්භණුපනික්‍ෂය වේ. මුලින් උපන් විපාක අබ්‍යාකතයෝ ද, කිරිය අබ්‍යාකතයෝ ද පසුව උපදින විපාක අබ්‍යාකතයන්ට හා කිරිය අබ්‍යාකතයන්ට ද අනන්තරූපනික්‍ෂය වෙති. භවංගය ආවර්ජනයට ද, කිරිය සිත ද්‍රිට්ඨානයට ද, රහතුන්වහන්සේ ගේ අනුලෝම සිත ඵල සමාපත්තියට ද, නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නහුට නෙවසඤ්ඤානාසඤ්ඤා කිරිය සිත ඵල සමාපත්තියට ද අනන්තරූපනික්‍ෂයෙන් උපනික්‍ෂය වේ.

කායික සුඛ, දුක්ඛ දෙක කායික සුඛයට හා කායික දුක්ඛයට ද ඵලසමාපත්තියට ද උපනික්‍ෂය වේ. සීත - උණ සංඛ්‍යාත උතුව ද, භෝජනය ද, සෙනාසනය ද, කායික සුඛයට ද, කායික දුක්ඛයට ද

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ද එළසමාපත්තියට ද උපනික්ඛය වෙයි. එළසමාපත්තිය කායික සුඛයට උපනික්ඛය වෙයි. රහතුන්වහන්සේ කායික සුඛය, කායික දුක්ඛය, උතු, භොජන, සෙනාසන යන මේවා ඇසුරුකොට නූපන් කිරීය සමාපත්තියක් උපදවන සේක. උපන් කිරීය සමාපත්තියට සමවදින සේක. සංඛාරයන් අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දකින සේක. මේ සියලු තැනම අබ්‍යාකතය අබ්‍යාකතයට පකතූපනික්ඛය පවටයෙන් පවටය වෙයි.

අබ්‍යාකත ධර්මය කුසලයට, අනන්තරූපනික්ඛය, ආරම්භණුපනික්ඛය, පකතූපනික්ඛය යන තුන් ක්‍රමයෙන්ම උපනික්ඛය වෙයි.

සෙටයන් වහන්සේ එළය ගරුකොට ප්‍රත්‍යවෙක්ඛා කරන සේක. එහිදී නිබ්බානය, ගොත්‍රභූ භෝ වොදන සිතට ද මග්ගයට ද ආරම්භණුපනික්ඛයෙන් පවටය වෙයි. ආවර්ජනය කුසල වූ නාමස්කන්ධයන්ට අනන්තරූපනික්ඛයෙන් පවටය වෙයි. කායික වූ සුඛ, දුක්ඛ, උතු, භොජන සෙනාසන යන මේවා ඇසුරුකොට, දනයක් දෙයි, සීලයක් සමාදන් වෙයි, උපොසථයක් කරයි, ධ්‍යානයක්, මාර්ගයක්, සමාපත්තියක්, විපක්ඛානාවක්, අභිඤ්ඤාවක් උපදවයි. එහිදී කායික සුඛය, දුක්ඛය, උතු, සෙනාසන, භොජන යන මේවා සඳා සීල සුත්ත වාග් පඤ්ඤා යන මේවාට පකතූපනික්ඛය පවටයෙන් පවටය වේ.

අබ්‍යාකතයක් ආරම්භණුපනික්ඛය, අනන්තරූපනික්ඛය, පකතූපනික්ඛය යන ක්‍රම තුනෙන්ම අකුසල ධර්මයකට උපනික්ඛය වෙයි. චක්ඛු, සොත, ඝාත, ජිව්‍හා, කාය, රූප, ස්පර්ශ, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, හද්‍යවජ්ඣ, විපාකාබ්‍යාකත නාමස්කන්ධ, ක්‍රියා අබ්‍යාකත නාමස්කන්ධ යන මේවා ගරුකොට ආස්වාදනය, අභිනන්දනය කොට එයින් රාගය, දිට්ඨිය යන මේවා උපදී. එහිදී එය ආරම්භණුපනික්ඛය වෙයි. අවර්ජන සිත අකුසල වූ නාමස්කන්ධයන්ට අනන්තරූපනික්ඛය වෙයි.

කායික වූ සුඛය, දුක්ඛය, උතු, - භොජන - සෙනාසන යන මේවා නිසා ප්‍රාණසාතා දී අකුසල කරයි, පඤ්ඤා ආනන්තරිය කම්ම කරයි. එහිදී කායික සුඛය, කායික දුක්ඛය, උතු - භොජන - සෙනාසන යන මේවා රාග, දෙස, මොහ, මාන, දිට්ඨි, පඤ්ඤා යන මේවාට පකතූපනික්ඛය පවටයෙන් පවටය වේ.

10. පුරෙජාත පවටය.

පුරෙජාත නම් කලින් උපන් යනුය. කලින් ඉපදීම නිසා පසුව උපදින දෙයට පවටය වෙයි. මෙහිදී මෙහි වචනාර්ථය

අනුවම සලකනොත් අනන්තර, සමනන්තර පරිසරවල සඳහන් කළ සෑම පච්ඡයක්ම මෙයට ඇතුළත් කිරීමට සිදුවේ. පළමුවන ජවනය දෙවන ජවනයටත් එය තෙවන ජවනයටත් ආදී වශයෙන් දැක් වූ සියල්ල පුරෝජාත ලෙස සැලකීමට සිදුවේ. පළමු ජවනය නූපන්නා නම් දෙවන ජවනය නූපදී. එහෙත් මෙම පච්ඡය ගෙන ඇත්තේ වෙනත් තේරුමක් අනුවය. මෙම පුරෝජාත පච්ඡය සැමවිටම රූප ධර්මයකි. මේ යටතේ පුරෝජාත පච්ඡය වන සියල්ලම රූප ධර්ම ම ය. පුරෝජාත පච්ඡය දෙවර්ගයකි. ආරම්භණ පුරෝජාත, වක්‍ර පුරෝජාත වශයෙනි.

1. අබ්‍යාකතය අබ්‍යාකතයට මේ දෙලෙසින්ම පුරෝජාත පච්ඡය වේ. රහතුන්වහන්සේ වක්‍ර, සොත, සාන, ජිව්‍යා, කාය, රූප, සඤ්ඤා, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, වක්‍ර යන මේවා අනිවාර්ය, දුක්ඛ, අනන්ත වශයෙන් ප්‍රඥාවෙන් බලන සේක. දිවැසින් රූප දකින සේක. දිවකනින් ශබ්ද අසන සේක. මේ සෑම නැනකම උන්වහන්සේගේ කිරිය සිතට වක්‍ර ආදිය පුරෝජාත පච්ඡය වෙයි. වක්‍රවිඤ්ඤාණයට රූපායතනය ද, සොතවිඤ්ඤාණයට සඤ්ඤායතනය ද, සානවිඤ්ඤාණයට ගන්ධායතනය ද, ජිව්‍යාවිඤ්ඤාණයට ජිව්‍යායතනය ද කායවිඤ්ඤාණයට ඵොට්ඨබ්බායතනය ද පුරෝජාත පච්ඡයෙන් පව්වය වේ. මේ සියල්ල ආරම්භණ පුරෝජාතය. මේ දෙපක්‍ෂයම එනම් පව්වය හා පව්වප්‍රසන්න දෙකම අබ්‍යාකත වේ.

වක්‍රායතනය වක්‍රවිඤ්ඤාණයට ද, සොතායතනය සොතවිඤ්ඤාණයට ද, සානායතනය සානවිඤ්ඤාණයට ද, ජිව්‍යායතනය ජිව්‍යාවිඤ්ඤාණයට ද, කායායතනය කායවිඤ්ඤාණයට ද හද්‍යවක්‍ර රූපය විපාක අබ්‍යාකත කිරිය අබ්‍යාකත යන මේවාට සම්බන්ධ විභවෙතසිකයන්ට ද පුරෝජාත පව්වයෙන් පව්වය වේ. මේවා වක්‍රපුරෝජාත යැ.

මෙහිදී ද පව්වය හා පව්වප්‍රසන්න දෙපක්‍ෂයම අබ්‍යාකතය.

2. අබ්‍යාකත ධර්මය කුසලයට පුරෝජාත පව්වය වෙයි. එය ද ආරම්භණ පුරෝජාත, වක්‍රපුරෝජාත යන දෙලෙසින්ම පව්වය වෙයි. සෙබයන්වහන්සේලා හෝ පුපුප්පනයෝ වක්‍ර, සොත, සාන, ජිව්‍යා, කාය, රූප, සඤ්ඤා, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, හද්‍යවක්‍ර යන මේවා අනිවාර්ය-දුක්ඛ-අනන්ත වශයෙන් නුවණින් බලනවිට හෝ උන්වහන්සේලාම අභිඤ්ඤා උපදවා දිවැසින් රූප බලනවිට ද දිවකනින් ශබ්ද අසනවිට ද එම වක්‍ර සොතාදිය ද රූප

සඤ්ඤා ද උන්වහන්සේලාගේ කුසල වික්කයන්ට අරමුණු වේ. එහෙයින්ම ඒවා ආරම්භපුරෙජාන පව්වයෙන් පව්වය වෙයි. හදය වක්ඛව ඇසුරුකොට උපදින කුසල වූ වික්කවෙතසිකයන්ට හදයවක්ඛව පුරෙජාන පව්වයෙන් පව්වය වනවිට එය වක්ඛ පුරෙජාන වෙයි. මේ තැන්වල දී කුසලයට පුරෙජාන පව්වය වූයේ අබ්‍යාකත සංඛ්‍යාත රූප ධර්ම යැ.

3. අබ්‍යාකත ධර්මය අකුසලයට, ආරම්භ පුරෙජාන, වක්ඛපුරෙජාන යන දෙලෙසින්ම පුරෙජාන පව්වය වේ. වක්ඛ, සොත, සාත, ජිව්හ, කාය, රූප, සඤ්ඤා, ගන්ධ, රස, ඵොට්ඨංඛ, හදයවක්ඛ යන මේවා ආස්වාදනය කිරීම, අභිනාදනය යන මේවා නිසා ඒවා අරබයා රාගය උපදී, දිට්ඨි, විචිකිච්ඡා, උඤ්ච, දෙමනස්ස යන මේවා උපදී. මෙහි දී වක්ඛ ආදිය, රාගාදියට ආරම්භ පුරෙජාන පව්වයෙන් පව්වය වේ. හදයවක්ඛ එයින් උපදනා අකුසල වූ වික්කවෙතසිකයන්ට වක්ඛපුරෙජාන පව්වයෙන් පව්වය වෙයි. මේ තැන්වල අබ්‍යාකතයෙන් උපන්නේ අකුසලය.

11. පච්ඡාජාත පව්වය

පසුව උපන් පව්වය පච්ඡාජාත පව්වයයි. පසුව ඇතිවන වික්ක වෙතසික පළමුව ඇති වූ රූප කායයට වැඩීමට හා පැවැතීමට පව්වය වන බව මෙයින් කියැවේ. මෙය නූතන විද්‍යාඥානයට ඉතා වැදගත් වන ප්‍රකාශනයකි. වෙනත්යක් ඇති සෑම ජීවයකම වැඩීම හා නිරවුල් පැවැත්ම වෙනත්ය ප්‍රධානකොට ඇතිවන බව වර්තමාන විචාරකයන් බොහෝ විද්‍යාත්මක සාධකවලින් සනාථකර ඇත. 'රෝගීන්ගෙන් වැඩි දෙන සුවපත් වන්නේ බෙහෙත්වලින් නොව වෙනත්යේ වෙනස්කම්වලින්' යන මතය ඉතා නූතන එකකි. පට්ඨානප්‍රකරණයෙහි දක්වා ඇත්තේ පසුව උපදින වික්කවෙතසිකයන් කලින් උපන් රූපකායයට එසේ පව්වය වනබවය. කාමභවයෙහි කමම, වික්ක, උතු, ආහාර යන සතරෙන් උපදනා රූප වතුසමු-ච්ඡාතිකය. රූපලොකයෙහි කමම, වික්ක, උතු, යන තුනෙන් පමණක් ගවගන්නා රූප කිසමුච්ඡාතිකය. මෙසේ උපදින භූත හා උපාදය රූපයෝ පව්වයසමුප්පන්නය. ඒවාට පච්ඡාජාත පව්වයෙන් පව්වය වන්නෝ කුසල, අකුසල විපාක කිරිය සංඛ්‍යාත නාමධර්මයෝය. අරූප විපාක සිත් හැර සෙසු සියලුම විපාක සිත් ද සෑම අකුසල හා කුසල සිත් ද කිරිය සිත් ද මෙසේ රූප ධර්මයන්ට පච්ඡාජාත පව්වයෙන් පව්වය වේ. මෙහිදී පව්වයසමුප්පන්න නාමස්කන්ධ නැත. කුසල ධර්මයෝ ද අකුසල ධර්මයෝ ද අබ්‍යාකත ධර්මයෝ ද අබ්‍යාකත වූ රූපයන්ටම පච්ඡාජාත පව්වයෙන් පව්වය වෙති. මෙහිදී

පථවය වන අධ්‍යාකෘතයෝ නම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලොකුකර යන භූමි සතරේම කිරිය සිත් හා කාමාවචර, රූපාවචර, ලොකුකර විපාක සිත් යන මේවාය.

12. ආසෙවන පථවය

ආසෙවන නම් එකවරක් සිදු වූ දෙයක් හෝ එයට සමාන දෙයක් නැවත සිදුවීමය. එයින් එහි බලය වැඩි වෙයි. එක තැනක අඳින ලද ඉරක් මතු වේ නැවත වරක් ඇඳීමෙන් එය වඩා පැහැදිලිව පෙනෙයි. එමෙන් වරක් පහළ වූ සිතක් නැවත පහළ වනවිට එහි ක්‍රියා ශක්තිය වැඩිදියුණු වෙයි. කුසල හෝ අකුසල ජවන වීරියක පළමු ජවනයෙන් දෙවැන්න ද දෙවැන්නෙන් තෙවැන්න ද මෙසේ ආසෙවනය ලැබීම නිසා සත්වන ජවනය වඩාත් බලසම්පන්න වෙයි. මුලින් ඇතිවන කුසල වූ විඤ්චෙතසිකයෝ පසුව ඇතිවන කුසල වූ විඤ්චෙතසිකයන්ට ආසෙවන පථවයෙන් පථවය වෙති. එසේම මුලින් ඇතිවන අකුසල වූ විඤ්චෙතසිකයෝ පසුව ඇතිවන අකුසල වූ විඤ්චෙතසිකයන්ට ආසෙවන පථවයෙන් පථවය වෙති. එහෙත් කුසලයක් අකුසලයකට හෝ අකුසලයක් කුසලයකට හෝ කිසිවිට ආසෙවන පථවය නොවේ. විපාක සිත් වෙනත් සිත් වලට ආසෙවන පථවය නොවේ. විපාකය වෙනත් දෙයකින් නිපදවනු ලබන්නක් හෙයිනි.

කාමාවචර කුසලය තමාට අනන්තරව පහළවන කුසල විඤ්චයට ආසෙවන පථවය වේ. සෞණ්ඩ්‍යප්‍රසන්න කාමාවචර කුසලයක් නම් එය සමාන වේදනා ඇති රූපාවචර හෝ අරූපාවචර හෝ ලොකුකර කුසල සිතකට ආසෙවන පථවය වෙයි. රූපාවචර කුසලය රූපාවචර කුසලයට පමණක් ආසෙවන පථවය වේ. අරූපාවචර කුසලය අරූපාවචර කුසලයට පමණක් ආසෙවන පථවය වේ. අකුසලය අකුසල විඤ්චයට පමණක් ආසෙවන පථවය වේ. කාමාවචර කිරිය සිතක් කාමාවචර කිරිය සිතකට පමණක් ආසෙවන පථවය වේ. එහෙත් සෞණ්ඩ්‍යප්‍රසන්න කාමාවචර කිරිය සිතක් එයට සමාන වේදනා ඇති රූපාවචර කිරිය හෝ අරූපාවචර කිරිය සිතකට ආසෙවන පථවය වේ. රූපාවචර කිරිය සිතක් රූපාවචර කිරිය සිතකට පමණක් ද අරූපාවචර කිරිය සිතක් අරූපාවචර කිරිය සිතකට පමණක් ද ආසෙවන පථවය වෙයි.

13. කමම පථවය

කමම නම් කායිකව හෝ මානසිකව, සිතාමතා ඇති කරන පැවැත්මකි. මෙය කිරීම, නොකිරීම යන දෙකින්ම උපදින්නකි. නොකළයුතු දේ කිරීමත්, කළයුතු දේ නොකිරීමත්, කළයුතු දේ

කිරීමත් නොකළයුතු දේ නොකිරීමත් යන සතරෙන්ම කර්ම උපදී. කර්මය පිළිබඳ විස්තරයක් කිරීමේ දී, කර්මවාදය පිළිගන්නා විවිධ සමයයන් අතර මෙන් ම විවිධ බෞද්ධනිකායයන් අතර ද මතභේද පවතී. ඉහත සඳහන් සතර ආකාරයෙන් එකකින් පුද්ගලයකු සතුවන, විපාකයන් ඉපදවීමේ බලය ඇති ශක්ති විශේෂයක් ලෙස කෙටියෙන් එය හැඳින්විය හැක. කර්මයක් වශයෙන් තවත් දේට ප්‍රත්‍යය වියහැකි එම කර්මය කුසල, අකුසල, විපාක, කිරිය වශයෙන් සතරකට බෙදේ. කුසලය කාමාවචර ද, රූපාවචර ද, අරූපාවචර ද, ලොකුකාර ද වේ. අකුසලය කාමාවචර පමණි. විපාකය කාමාවචර ද, රූපාවචර ද, අරූපාවචර ද, ලොකුකාර ද වේ. කිරිය කාමාවචර ද, රූපාවචර ද, අරූපාවචර ද වේ. කම පව්‍යය නැවත සහජාත, නානාකම්මික වශයෙන් දෙයාකාර වේ. සහජාත නම් පව්‍යය සමග එකම ඤාණයෙහි උපදින පව්‍යයයි. නානාකම්මික නම් වෙනත් ඤාණයක ඉපිද පැවතී කම පව්‍යය වීමය.

කාමාවචර වූ සහජාත කුසල වෙනතාව කාම, රූප භවයන්හි තමා සමග එකට උපන් විඤ්චෙතසිකයන්ට ද, විඤ්චුමාන රූපයන්ට ද, අරූප භවයෙහි තමා සමග යෙදෙන විඤ්චෙතසිකයන්ට පමණක් ද කම පව්‍යය වේ. ඉපදී නිරුද්ධ වූ එම සහජාත කාමාවචර කුසල වෙනතාවෝ තමන්ගේ විපාක වූ විඤ්චෙතසිකයන්ට හා කර්මජ රූපයන්ට නානාකම්මිකව කම පව්‍යය වෙති. එය ද කාම රූප ලොකයන්හි පමණි. සහජාත වූ රූපාවචර කුසල වෙනතාවෝ තමා සමග එක්ව පවත්නා විඤ්චෙතසිකයන්ට හා විඤ්චුමාන රූපයන්ට ද සහජාත කම පව්‍යයෙන් ද තමන් නිරුද්ධ වූ පසු තමාගේ විපාකයන්ට හා කර්මජ රූපයන්ට නානාකම්මික කම පව්‍යයෙන් ද පව්‍යය වෙති. අරූපාවචර හා ලොකුකාර සහජාත කුසල වෙනතාවෝ කාම හා රූප ලොකයන්හි තමා සමග යෙදුන විඤ්චෙතසිකයන්ට හා විඤ්චුමාන රූපයන්ට ද, අරූප භවයෙහි තමා සමග යෙදුන විඤ්චෙතසිකයන්ට ද සහජාත කම පව්‍යයෙන් පව්‍යය වේ. ඉපිද නිරුද්ධ වූ මෙම කුසල වෙනතාවෝ තමන්ගෙන් උපන් විපාකස්කන්ධයන්ට නානාකම්මික කම පව්‍යයෙන් පව්‍යය වෙති.

සහජාත අකුසල වෙනතාවෝ කාම, රූප භවයන්හි තමා සමග එකට පවත්නා විඤ්චෙතසිකයන්ට හා විඤ්චුමාන රූපයන්ට ද, අරූප භවයෙහි එකට පවතින විඤ්චෙතසිකයන්ට ද සහජාත කම පව්‍යයෙන් පව්‍යය වෙති. ඉපිද නිරුද්ධ වූ එම අකුසල වෙනතාවෝ විපාක වූ නාමස්කන්ධයන්ට හා කර්මජ රූපයන්ට නානාකම්මික කම පව්‍යයෙන් පව්‍යය වෙති. කාමාවචර හා රූපාවචර විපාක වෙනතාවෝ තමා සමග පවත්නා විඤ්චෙතසිකයන්ට ද

ප්‍රවෘත්තියෙහි දී විභ්‍යසමුදායන රූපයන්ට ද පටිසංඝීයෙහි දී කර්මජ රූපයන්ට ද සහජාත කම්ම පච්චයෙන් පච්චය වෙති. අරූපාවචර විපාක වෙනනාවෝ තමා සමග පවත්නා විභ්‍ය-වෙනසිකයන්ට පමණක් සහජාත කම්ම පච්චය වෙති. ලොකුකර විපාක වෙනනාවෝ කාම හා රූප භවයන්හි තමා සමග යෙදුන විභ්‍යවෙනසිකයන්ට හා විභ්‍යසමුදායන රූපයන්ට ද අරූප භවයෙහි විභ්‍ය-වෙනසිකයන්ට ද සහජාත කම්ම පච්චයෙන් පච්චය වෙති.

කාමාවචර වූ ද රූපාවචර වූ ද අරූපාවචර වූ ද කිරිය වෙනනාවෝ පඤ්චවොකාර භවයෙහි තමා සමග යෙදුන විභ්‍යවෙනසිකයන්ට ද, විභ්‍යසමුදායන රූපයන්ට ද සහජාත පච්චයෙන් පච්චය වෙති. අරූප භවයෙහි කිරිය සිත් අරූප ධර්මයන්ට ම සහජාත කම්ම පච්චයෙන් පච්චය වේ.

14. විපාක පච්චය

විපාක නම් මුහුකුරා යාමය. උදහරණයක් වශයෙන් කොස් ගෙඩියක් ගත්කල එහි මුහුකුරායාම නම් කටුවත්, ඇටයත්, මදුලත්, වහල්ලත් ආදී සෑම කොටසක්ම එක ලෙසකින් පරිණත වීමකි. එහි එක් කොටසක මුහුකුරායාම තවත් කොටසක මුහුකුරායාමට උපකාර වෙයි. එමෙන් විපාක සිතක ඇතිවන කොටස් ද එකිනෙකට විපාක තත්වය සඳහා උපකාර වේ. මෙහි විශේෂයක් නම් විපාක පච්චය වන්නේ නාමස්කන්ධ සතර පමණක් වීමය. රූපය තවත් දෙයකට විපාක පච්චය නොවේ. නාමස්කන්ධ සතර පමණක් විපාක පච්චය විය හැක. මේ විපාක පච්චය වන නාමස්කන්ධ සතර කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ ලොකුකර වෙයි.

කාමාවචර විපාක සිතක්, තමා සමග එකට පවත්නා වෙන-සිකයන්ට ද වෙනසිකයක්, සෙසු වෙනසිකයන්ට හා විභ්‍යයට ද විපාක පච්චයෙන් පච්චය වෙයි. ප්‍රවෘත්තියෙහි දී විභ්‍යසමුදායන රූපයන්ට ද පටිසංඝීයෙහි දී කර්මජ රූපයන්ට ද විපාක පච්චයෙන් පච්චය වෙයි. අරූපාවචර විපාක වූ විභ්‍යවෙනසික, තමා සමග පවත්නා විභ්‍යවෙනසිකයන්ට පමණක් විපාකපච්චය වේ. ලොකුකර විපාකයක් පඤ්චවොකාර භවයකදී තමා සමග එකට පවතින විභ්‍ය-වෙනසිකයන්ට ද විභ්‍යසමුදායන රූපයන්ට ද, අරූප භවයෙහි දී තමා සමග පවත්නා විභ්‍යවෙනසිකයන්ට ද විපාකපච්චයෙන් පච්චය වේ. මෙසෙයින්, එක නාමස්කන්ධයක් සෙසු නාමස්කන්ධ තුනට හා විභ්‍ය-සමුදායන රූපයන්ට ද, නාමස්කන්ධ දෙකක් සෙසු නාමස්කන්ධ දෙකට හා විභ්‍යසමුදායන රූපයන්ට ද, නාමස්කන්ධ තුනක් සෙසු නාමස්කන්ධයට

හා වික්‍රමසමුදාන රූපයන්ට ද, නාමසංකත සතර හදයවැනි-
රූපයට ද විපාක පවටයෙන් පවටය වේ.

15. ආහාර පවටය

ආහාර නම් යම් දෙයක පැවැත්ම සඳහා අවශ්‍ය දෙය ය. එයින් තොරව කිසිවක පැවැත්මක් නැත. සකියන්ට හා වෘක්‍ෂලතා වන්ට පමණක් නොව ද්‍රව්‍යයන්ටත් ආහාරය අවශ්‍යය. එය නැති කල වැඩිමත් පැවැත්මක් සිද්ධියයි. යන්ත්‍රයකට යොදන ඉන්ධන ද ආහාරයකි. මෙය භෞතනය පමණක් නොවේ. එයට වඩා පුළුල් අර්ථයක් මෙයින් ගැනේ. මේ ආහාරය මෙහිදී සතර කොටසකට බෙද ඇත.

1. එක්කාහාර,
2. චේතනාහාර
3. විඤ්ඤාණාහාර
4. කබලිකාර ආහාර යනුවෙනි.

මෙයින් මුල තුන අරුපි ධර්මය. එම අරුපි තුන, කුසල, අකුසල, විපාක, කිරිය වශයෙන් සතරට බෙදේ. නැවත භූමි වශයෙන් කුසලය කාම, රූප, අරූප, ලොකුණර යන සතරටම අයත් වේ. විපාකය ද එසේම ය. අකුසලය කාමාවචරමය. කිරිය කාම, රූප, අරූප තුනට අයත් වෙයි. කබලිකාර ආහාරය ජාති වශයෙන් අබ්‍යාකතමය. භූමි වශයෙන් කාමාවචරමය.

පඤ්චොකාර භවයෙහි කුසලාහාර තුන එනම් කුසල වූ එක්ක, චේතනා, විඤ්ඤාණ යන තුන, තමන් සමග එක් ව පවත්නා විත්ත-
චේතසිකයන්ට හා වික්‍රමසමුදාන රූපයන්ට ද ආහාර පවටය වේ. අරූප භූමියෙහි එම කුසලාහාර තුන තමන් සමග එක් ව පවත්නා වික්‍රමචේතසිකයන්ට ආහාර පවටය වේ. අකුසලාහාරය සංකීය භූමියෙහි තමා සමග පවත්නා වික්‍රමචේතසිකයන්ට හා වික්‍රමසමුදාන රූපයන්ට ආහාර පවටය වේ. විපාක වූ මෙම ආහාර තුන භූමි සතරෙහිම තමන් සමග එක් ව පවත්නා වික්‍රමචේතසිකයන්ට ආහාර පවටය වේ. කාමාවචර හා රූපාවචර විපාකාහාරය, පඤ්චොකාර භවයෙහි ප්‍රචාත්තියෙහි වික්‍රමසමුදාන රූපයන්ට ද, පටිසංකීයෙහි කර්මජ රූපයන්ට ද ආහාර පවටය වේ. ලොකුණර ආහාර, වික්‍රම-
සමුදාන රූපයන්ට පමණක් ආහාර පවටය වෙයි. ආරුප්පයෙහි එම ආහාර රූපයන්ට ප්‍රත්‍යයවීමක් නැත. කාම, රූප, අරූප භවයන්හි වූ

කිරිය ආහාරය, පඤ්චවොකාර හවයෙහි තමන් සමග එක් ව පවත්නා විඤ්චෙතසිකයන්ට ද විඤ්ඤාසම්මාන රූපයන්ට ද ආහාර පච්චය වෙයි. එහෙත් කාමාවචර හා අරූපාවචර කිරිය ආහාරයෝ ආරුප්පයෙහි තමන් සමග යෙදුන විඤ්චෙතසිකයන්ට පමණක් ආහාර පච්චය වෙති. කබලිකාර ආහාරය, එක් සන්තතිකයකින් උපන්නේ සෙසු සන්තති තුනෙන් උපදින ආහාරයන්ට ද ආහාර පච්චය වේ. එය ආහාර සම්මාන රූපයන් ඉපදවීම හා පවත්වාගෙන යාම කරයි. එයින් ආහාර පච්චය වෙයි. පොදු වශයෙන් කබලිකාර ආහාරය මේ සරිරයට පවත්වාගෙන යාමේදී අවශ්‍ය ආහාර සැපයීමෙන් ආහාර පච්චය වෙයි. එයින් එය ආරක්ෂාවීම හා පැවැත්ගෙන යාම සිදුවෙයි.

කුසල ආහාරය කුසලයට ද, අබ්‍යාකතයට ද, කුසල අබ්‍යාකත දෙකටම ද ආහාර පච්චය වෙයි. අකුසල ආහාරය අකුසලයට ද, අබ්‍යාකතයට ද, අකුසල අබ්‍යාකත දෙකටම ද ආහාර පච්චය වේ. අබ්‍යාකත ආහාරය අබ්‍යාකතයට ආහාර පච්චයෙන් පච්චය වෙයි.

16. ඉන්ද්‍රිය පච්චය.

දේවල් සම්ප්‍රභයක් අතර වඩා බලවත් වනුයේ ඉන්ද්‍රියයි. ඉන්ද්‍රියයක් වශයෙන් වෙනත් ධර්මයකට ප්‍රත්‍යයවීම ඉන්ද්‍රිය පච්චය නම් වේ. ඉන්ද්‍රිය දෙවිසූකි. බාවිසතින්ද්‍රිය නමින් හැඳින්වෙන්නේ එය යි එනම්,

1. වක්ඛන්ද්‍රිය	12. සොමනස්ස ඉන්ද්‍රිය
2. සොතින්ද්‍රිය	13. දෙමනස්ස ඉන්ද්‍රිය
3. සානින්ද්‍රිය	14. උපෙකඛා ඉන්ද්‍රිය
4. ජීව්හා ඉන්ද්‍රිය	15. සඤ්ඤා ඉන්ද්‍රිය
5. කායින්ද්‍රිය	16. චිරිසින්ද්‍රිය
6. ඉන්ද්‍රිය	17. සතින්ද්‍රිය
7. පුරිසින්ද්‍රිය	18. සමාධින්ද්‍රිය
8. ජීවිතින්ද්‍රිය	19. පඤ්ඤා ඉන්ද්‍රිය
9. මනින්ද්‍රිය	20. අනඤ්ඤානඤ්ඤාසංඝාමිතින්ද්‍රිය
10. සුඛ - ඉන්ද්‍රිය	21. අඤ්ඤා ඉන්ද්‍රිය
11. දුක්ඛ - ඉන්ද්‍රිය	22. අඤ්ඤාතාවිච්ඡිකා යනු වෙති.

මේ දෙවිස්සෙන් ඉන්ද්‍රිය, පුරිසින්ද්‍රිය යන දෙක කිසි ධර්මයකට ඉන්ද්‍රිය පච්චයෙන් පච්චය නොවෙන බව දක්වා තිබේ. මෙයින් ඉතිරි විස්ස මෙහිදී ඉන්ද්‍රිය පච්චය වෙයි. එම විස්සෙන්

වක්කු, සොන, සාණ, පිච්ඡා, කාය යන පස රූප ඉන්ද්‍රියයෝ ය. මේ පස පිළිවෙලින් වක්කුවිඤ්ඤාණ, සොනවිඤ්ඤාණ, සාණවිඤ්ඤාණ, පිච්ඡාවිඤ්ඤාණ, කායවිඤ්ඤාණ යන පසට ඉන්ද්‍රිය පව්වයෙන් පව්වය වේ.

ඉරි ඉන්ද්‍රිය පසළොස් නාම - ඉන්ද්‍රියයෝ ය. ඒවා කුසල විතයන් සමග යෙදෙනවිට කුසලය, අකුසල සිත් සමග යෙදෙනවිට අකුසලය, විපාක සිත් සමග යෙදෙනවිට විපාකය, කිරිය සිත් සමග යෙදෙනවිට කිරිය ය. කුසල - ඉන්ද්‍රියයෝ පඤ්චොකාර භවයෙහි ඒවා සමග එකට යෙදුන විතවෙතසිකයන්ට හා විතසමුට්ඨාන රූපයන්ට ද, ඉන්ද්‍රිය පව්වය වෙති. අකුසල - ඉන්ද්‍රියයෝ ද එසේ මැයි. රූපාවචර කුසල හැර සෙසු කුසලා-කුසලයෝ ආරූපයෙහි තමන් සමග යෙදෙන විතවෙතසිකයන්ට පමණක් ඉන්ද්‍රිය පව්වය වෙති. සියලුම විපාක - ඉන්ද්‍රියයෝ ඔවුන් සමග එකට යෙදෙන ඒ ඒ විතවෙතසිකයන්ට ඉන්ද්‍රිය පව්වය වෙති. කාමාවචර රූපාවචර විපාකයෝ පඤ්චොකාර භවයෙහි දී ප්‍රධාන වශයෙන් විතසමුට්ඨාන රූපයන්ට ද පටිසංඝි වශයෙන් කර්මජ රූපයන්ට ද ඉන්ද්‍රිය පව්වයෙන් පව්වය වෙති. ලොකුහතර විපාකයෝ විතසමුට්ඨාන රූපයන්ට ඉන්ද්‍රිය පව්වය වෙති. ආරූපයෙහි උපන් ලොකුහතර විපාකයෝ රූපයන්ට ඉන්ද්‍රිය පව්වය නො වෙති. තෙහුමක වූ කිරිය - ඉන්ද්‍රියයෝ පඤ්චොකාර භවයෙහි තමන් සමග එකට පැවැති විතවෙතසිකයන්ට හා විතසමුට්ඨාන රූපයන්ට ද, කාමාවචර හා රූපාවචර කිරිය ඉන්ද්‍රියයෝ ආරූපයෙහි තමන් සමග එක්ව පවත්නා විත-වෙතසිකයන්ට ද ඉන්ද්‍රිය පව්වය වෙති. රූපපිච්ඡිකිය තමා සමග පවත්නා සහජාත රූපයන්ට ඉන්ද්‍රිය පව්වය වේ.

17. ක්‍රියාන පව්වය

ක්‍රියාන පව්වය නම් අරමුණට වැඩිපුර සම්බන්ධව පැවැතීමේ ලක්ෂණයෙන් පව්වය වීම ය. මෙහි ක්‍රියාන නමින් ගෙන ඇත්තේ, විතක්ක, විචාර, පිති, සොමනස්ස, දෙමනස්ස, උපෙක්ඛා එකග්ගතා යන සත්‍යය. මේවා කුසල සිත්වල යෙදෙනවිට කුසල වේ. අකුසල සිත්වල යෙදෙනවිට අකුසල වේ. විපාක සිත්වල යෙදෙනවිට විපාක වේ. කිරිය සිත්වල යෙදෙනවිට කිරිය වේ. එහෙත් අහෙතුක සිත්වල යෙදෙනවිට ඒවා ක්‍රියාන ලෙස සලකා නැත. ඒවායේ ක්‍රියා ශක්තිය දුර්වලවීම නිසා එසේ අත හැර ඇති බව අට්ඨකථාවෙහි සඳහන් වෙයි. මෙයින් කුසල් සිත්වල යෙදෙන්නේ විතක්ක, විචාර, පිති, සොමනස්ස, උපෙක්ඛා, එකග්ගතා යන ධ්‍යානාංග

පමණි. දෙමනස්සය යෙදෙන්නේ දෙස සහගත සිත් දෙකෙහි පමණි. සෙසු ධ්‍යානාංග සෙසු අකුසල සිත්වල ද යෙදේ.

භූමි සතරටම අයත් කුසල-ක්‍රියාංග, පඤ්චොකාර හවයෙහි දී ඒවා සමග යෙදුන විඤ්චන-වෙතසිකයන්ට ද, විඤ්චනසමුප්පාදන රූපයන්ට ද, ක්‍රියා පටිපාටිය වේ. රූපාවචර, කුසල-ක්‍රියාංග හැර ඉතිරි කුසල-ක්‍රියාංග අරූප භූමියෙහි ඒවා සමග එකට යෙදුන විඤ්චනවෙතසිකයන්ට පමණක් ක්‍රියාපටිපාටිය වේ. අකුසල ක්‍රියාංගයන් ද මෙසේමය. කාමාවචර හා රූපාවචර විපාක-ක්‍රියාංගයෝ, ප්‍රවෘත්තියෙහිදී ඒවා සමග එකතු වූ විඤ්චනවෙතසිකයන්ට හා විඤ්චනසමුප්පාදන රූපයන්ට ද, පටිසංඝාතයෙහි දී කර්මජ රූපයන්ට ද ක්‍රියා පටිපාටිය වෙති. ආරූපයෙහි ඇතිවන ලොකුහර විපාක ඇතුළුව ආරූප-විපාකයෝ, ඒවා සමග එකට යෙදෙන විඤ්චන-වෙතසිකයන්ට ක්‍රියා පටිපාටිය වෙති. පඤ්චොකාර හවයෙහි නම් එය විඤ්චනසමුප්පාදන රූපයන්ට ද, ක්‍රියා පටිපාටියෙන් පටිපාටිය වෙයි. කාම, රූප, හෝ අරූප කිරිය ක්‍රියාංග පඤ්චොකාර හවයෙහි ඒවා සමග යෙදුන විඤ්චන-වෙතසිකයන්ට හා විඤ්චනසමුප්පාදන රූපයන්ට ද ක්‍රියා පටිපාටියෙන් පටිපාටිය වේ. ආරූපයෙහි කිරිය ක්‍රියාංග, ඒවා සමග යෙදෙන විඤ්චන-වෙතසිකයන්ට පමණක් ක්‍රියා පටිපාටියෙන් පටිපාටිය වේ.

18. මග්ග පටිපාටිය

මග්ග නම් කිසියම් අරමුණක් කරා ගමන් කිරීමට උපකාරවන දෙයකි. මෙහි මග්ග පටිපාටිය ලෙස සලකා ඇත්තේ පුද්ගලයකු සුගතිය, දුගතිය, විමුක්තිය යන මේ කවර ඉලක්කයකට හෝ පැමිණීමට අවස්ථාව සලසන මානසික ධර්ම සමූහයකි. එනම්, අහෙතුක සිත් හැර සෙසු සිත්වල උපන්නාවූ පඤ්ඤා, විතකක සංචාරාවා, සංචාරා කම්මනා, සංචාරා ආජීව, විරිය, සතී, සමාධි, ඵෙඤ්ඤා, ඵෙඤ්ඤා, ඵෙඤ්ඤා, ඵෙඤ්ඤා ආජීව යන දෙළොස මග්ග නම් වේ. මේ මාර්ගාංග දෙළොස පටිපාටිකරණ පාළියෙහි දක්වා නැත. ඒවා අට්ඨකථාවෙන් ගත යුතුය. අට්ඨකථාවල අකුසල මාර්ගාංග දෙවිධියකට දක්වා ඇත. දෙවන ක්‍රමය අනුව ඉහත සඳහන් ඵෙඤ්ඤා, ඵෙඤ්ඤා, ඵෙඤ්ඤා යන තුන වෙනුවට ඵෙඤ්ඤාසංකප්ප, ඵෙඤ්ඤාසාම, ඵෙඤ්ඤාසමාධි යන තුන සඳහන් වී ඇත. ධම්මසංගහයෙහි අකුසල විතර්කයන්හි මාර්ගාංග වශයෙන් දක්වා තිබෙන්නේ ඵෙඤ්ඤාසංකප්ප, ඵෙඤ්ඤාසාම, ඵෙඤ්ඤාසමාධි යන මේවා හෙයින් මෙහිදී ද ඒවා ගැනීම වඩා සුදුසුය.

මාර්ගාංග යම් සිතක යෙදෙත් නම් ඒවා සෙසු වෙනසිකයන්ට හා එම සිත්වලටද විභවසම්ප්‍රධාන රූපයන්ටද මනපව්වයෙන් පව්වය වේ. මේ මාර්ගාංග දෙළොසෙන් සතරක් අකුසලම ය. ඒවා යෙදෙන්නේ අකුසල සිත්හි පමණි. ඒවා අකුසල සිත්වලට හා ඒවායේ යෙදෙන වෙනත් වෙනසිකයන්ට මනපව්වයෙන් පව්වය වේ. මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්ප, මිච්ඡාවායාම, මිච්ඡාසමාධි යන එම අකුසල මාර්ගාංග සතර නම්, දිට්ඨි නමැති අකුසල වෙනසිකය හා අකුසල සිත්වල යෙදෙන විතකක, විරිය, එකග්ගතා යන වෙනසික ද යන සතරය. (විරිය නමින් මාර්ගාංගයක් වෙනම තිබිය දී අකුසල විභවයකට ඇතුළත් වන විරිය වෙනසිකයකට වෙනම නමක් කුමට දැයි සිතිය හැක.) කුසල මග්ගාංග කුසල වූ විභවවෙනසිකයන්ට හා විභවසම්ප්‍රධාන රූපයන්ටද, අකුසල වූ මග්ගාංග, අකුසල වූ විභවවෙනසිකයන්ට ද විභවසම්ප්‍රධාන රූපයන්ටද, විපාක හා කිරිය සිත් සමග යෙදුන මාර්ගාංගයෝ එම සිත් වලට හා ඒවායේ යෙදෙන වෙනසිකයන්ට හා විභවසම්ප්‍රධාන රූපයන්ටද පටිසංකීකරණයෙහි දී කර්මජ රූපයන්ටද මග්ගපව්වයෙන් පව්වය වෙති. මේ අංග සියල්ල වෙනසිකයන් වන හෙයින් ඒවා සමපයෝග වන සිත් ප්‍රකටය.

19. සමපයුතන පව්වය

සමපයුතන පව්වය නම් කීපයක් එකාත්මතාවෙන් එක්වී ඇතිකල ඒවා එකින් එකට දරන තත්වයයි. සිතක් ගත් කල එහි ඇතුළත් වන වෙනසික හා විභවය එකින් එකට සමපයුතනවීම නිසා මෙම සමපයුතනපව්වයෙන් පව්වය වේ. මෙය නාමසකාන්ධ සතරට සීමා වූ පව්වයකි. මෙයින් අදහස් කෙරෙන සමපයෝගය අනුව රූපයක් මෙම නාම ධර්ම සමග සමපයුතන නො වේ.

අකුසල වූ එක් සකාන්ධයක් සෙසු අකුසල සකාන්ධ තුනටද, අකුසල වූ සකාන්ධ දෙකක් අකුසල වූ සෙසු සකාන්ධ දෙකටද, අකුසල වූ සකාන්ධ තුනක් අකුසල වූ එක සකාන්ධයකටද සමපයුතනපව්වයෙන් පව්වය වේ. කුසල වූ එක සකාන්ධයක් කුසල වූ සකාන්ධ තුනකටද, කුසල වූ සකාන්ධ දෙකක් කුසල වූ සකාන්ධ දෙකකටද, කුසල වූ සකාන්ධ තුනක් කුසල වූ එක සකාන්ධයකටද සමපයුතන පව්වය වේ. අබ්‍යාකත සංඛ්‍යාත විපාක හෝ කිරිය වූ එක සකාන්ධයක් එබඳු වූ සකාන්ධ තුනකටද, එබඳු වූ සකාන්ධ දෙකක් එබඳු වූ සකාන්ධ දෙකකටද, එබඳු වූ සකාන්ධ තුනක් එබඳු වූ එක සකාන්ධයකටද සමපයුතනපව්වයෙන් පව්වය වේ. ප්‍රතිසංකීයෙහිද ප්‍රතිසංකී විභවය වූ විපාක සිතෙහි සමපයෝග වන විභවවෙනසිකයෝ ඔවුනොවුන්ට සමපයුතන පව්වය වෙති.

20. විප්ලවය පවස

විප්ලවය නම් වෙන්ව පැවැත්මය. ගින්නේ ඉපැත්මට හා පැවැත්මට ජලය ඇත්වීම උපකාර වෙයි. එය දළ උපමාවකි. විප්ලවය යනුවෙන් අක්වා ඇති වෙන්ව පැවැත්ම ඉතා සියුම් එකකි. මෙහි ඒකාත්මකතාවෙන් පහවීම පමණක් විප්ලවය බව ලෙස සලකා තිබේ. විභවයෙහි සියලුම මේ විප්ලවයන්ගේ ඔවුනොවුන් පිළිබඳව කිසිවිකක් නොලැබේ. එහෙයින් මෙය වතුපොකාර හවයෙහි හෙවත් අරුපතලයෙහි නොලැබේ. මේ විප්ලවයන්ගේ පවස වන්නේ නාමස්කන්ධ සතර එක පසකටත් වකු, සොන, සාන, ජිව්හා, කාය, හදවැනි යන රූප සය අනෙක් පසකටත් සිටීමෙනි. රූපයන්ගෙන් රූප විප්ලවය සිටින්නේ ඒවා විප්ලවය පවස නොවේ. මෙහි ඇත්තේ රූපයන් නාමයන්ටත් නාමයන් රූපයන්ටත් විප්ලවය පවසයෙන් පවස වීමය. විභව රූප විභව-විභවයෙන් සමග සමප්ලවයයි. සමප්ලවය වූවත් ඒ දෙක ඒකාත්මතාවෙන් එක් නොවේ. විප්ලවය යයි දැක්වූයේ එහෙයිනි.

මෙසේ විප්ලවය පවස වන නාම හා රූප යන දෙපසින් නාමකොටසට අයත් වන්නේ පඤ්චාකාර හවයෙහි උපන් කුසල, අකුසල, විපාක කිරිය යන සතර කොටසමය. රූප කොටසට අයත් වන්නේ වකු, සොන, සාන, ජිව්හා, කාය, වැනි යන සය පමණි. ආරූප විපාකය විප්ලවය පවස නොවේ. එබැවින් කාමාවචර කුසල, කාමාවචර විපාක, කාමාවචර කිරිය, කාමාවචරම වූ අකුසලය, රූපාවචර කුසල, රූපාවචර විපාකය, රූපාවචර කිරිය, අරූපාවචර කුසල, අරූපාවචර කිරිය, ලොකුණර කුසල, ලොකුණර විපාක යන එකොළොස් නාම පඤ්චයෙන් විප්ලවය පවස වෙයි.

විප්ලවය පවස නැවතත් සහජාන, පුරෙජාන, පච්ඡාජාන වශයෙන් තුන් ආකාර වේ. එකට උපදින කල සහජාන ද, කලින් උපදින කල පුරෙජාන ද, පසුව උපදින කල පච්ඡාජාන ද වේ. පඤ්චාකාර හවයෙහි උපන්නාවූ කවර භූමියකට අයත් වූ හෝ කුසලය හා අකුසලයත්, තමා විසින් උපදවන ලද විභවයන්ගෙන් රූපයන්ට සහජාන විප්ලවය පවසයෙන් පවස වේ. උපාදකකය ඉක්මවා යිතිකකයට පත් වූ පුරෙජාන වූ, නිසමුට්ඨානික වූ හෝ වතු සමුට්ඨානික වූ හෝ රූප කායයට පූර්වොක්ත කුසලාකුසලයෝ පච්ඡාජානවිප්ලවය පවසයෙන් පවස වෙති. මෙහි නිසමුට්ඨානික කාය වශයෙන් ගත්තේ ආභාරසමුට්ඨාන රූපයන් නැති බ්‍රහ්මපාරි-සජ්ජාදීන්ගේ කායයයි. කාමාවචර හා රූපාවචර විපාකයෝ ප්‍රවෘත්ති-යෙහි දී විභවයන්ගෙන් රූපයන්ට ද පටිසංඝයේ දී කර්මජ රූපයන්ට

ද විප්ලවය පවතී වේ. ලෝකයේ විප්ලවය විප්ලවයක් වන රුප-
යන්ට පමණක් විප්ලවය පවතී වේ. මේ තුන ම පුරෝජන වූ
වතුසමුදායනික වූ හෝ නිසමුදායනික වූ හෝ රුපයන්ට විප්ලවය
පවතියෙන් පවතී වේ. තෙවන වූ ම කිරිය, විප්ලවයක් වන රුපයන්ට
සහජන විප්ලවයෙන් පවතී වේ. එසේ ම පුරෝජන වූ වතු-
සමුදායනික වූ හෝ නිසමුදායනික වූ හෝ රුපයන්ට පවජන
විප්ලවයෙන් පවතී වේ. රුප සය අතුරෙන් වක්රරුපය
ප්‍රතිසංස්කරණයෙහි කාමාවචර රුපාවචර විප්ලවයන්ට සහජනවිප්ලවය
පවතියෙන් පවතී වේ. එම වක්රරුපය, ප්‍රවෘත්තියෙහි දී උපදින
වතුමක වූ ම කුසල-අකුසලයන්ට ද, ද්විපක්ෂ විශිෂ්ටයන් හැර සෙසු
තෙවන විප්ලවයන්ට ද, තෙවන ක්‍රියා සිත්වලට ද, පුරෝජන
විප්ලවයෙන් පවතී වේ. වක්‍ර-ආයතනාදිය, වක්‍ර-විශිෂ්ට
ආදියට පුරෝජන-විප්ලවයෙන් පවතී වේ.

21. අත් පවතී

අත් පවතී නම් විද්‍යාමානවම පවතී වේ. එක දෙයක
පැවැත්ම තවත් දෙයක ඉපැත්මට හා පැවැත්මට පවතී වේ.
මෙය ඉපදීමට වඩා පැවැත්මට පවතී වීම ප්‍රධානකොට ඇත්තකි.
එහෙත් ඉපදීමට අප්‍රධාන වශයෙන් ප්‍රත්‍යය නොවන්නේ ද නැත.
මෙම අත් පවතී සහජනව ද, පුරෝජනව ද, පවජනව ද ආහාර
වශයෙන් ද, ඉන්ද්‍රිය වශයෙන් ද ලැබේ.

කුසල වූ එක් ස්කන්ධයක් ස්කන්ධ තුනකට ද, දෙකක් සෙසු
දෙකට ද, තුනක් සෙසු එකට ද අත් පවතියෙන් පවතී වේ.
සහජන වූ කුසල ස්කන්ධයේ විප්ලවයක් වන රුපයන්ට අත් පවතියෙන්
පවතී වේ. පවජන වූ කුසලස්කන්ධයේ පුරෝජන වූ මේ කයට
අත් පවතියෙන් පවතී වේ. කුසල වූ ස්කන්ධ සතරෙන් එකක්
සෙසු තුනට හා විප්ලවයක් වන රුපයන්ට ද, දෙකක් සෙසු නාමස්කන්ධ-
දෙකට හා විප්ලවයක් වන රුපයන්ට ද තුනක් සෙසු නාමස්කන්ධයට
හා විප්ලවයක් වන රුපයන්ට ද අත් පවතියෙන් පවතී වේ.

අකුසල වූ නාමස්කන්ධ සතරෙන් එකක් සෙසු තුනට ද දෙකක්
සෙසු දෙකට ද තුනක් සෙසු එකට ද අත්පවතියෙන් පවතී වේ.
සහජන වූ අකුසල ස්කන්ධයේ, විප්ලවයක් වන රුපයන්ට අත්-
පවතියෙන් පවතී වේ. පවජන වූ අකුසල ස්කන්ධයේ පුරෝ-
ජන වූ මෙම කායයට අත් පවතියෙන් පවතී වේ. අකුසල වූ
එක් ස්කන්ධයක් සෙසු තුනට හා විප්ලවයක් වන රුපයන්ට ද, දෙකක්,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සෙසු දෙකට හා විභ්‍යසමුදාන වූ රූපයන්ට ද, සකඤ්ඤා තුනක් සෙසු එකට හා විභ්‍යසමුදාන රූපයන්ට ද අනිපට්ඨයෙන් පට්ඨය වේ.

විපාක අබ්‍යාකත වූ හෝ කිරිය අබ්‍යාකත වූ හෝ සිතක් පිළිබඳ වූ නාමසකඤ්ඤා සතරෙන් එකක් සෙසු තුනට හා විභ්‍යසමුදාන රූපයන්ට සහජාත අනිපට්ඨයෙන් පට්ඨය වේ. සකඤ්ඤා දෙකක් සෙසු දෙකට හා විභ්‍යසමුදාන රූපයන්ට ද, තුනක් සෙසු සකඤ්ඤාට හා විභ්‍යසමුදාන රූපයන්ට ද සහජාත අනිපට්ඨයෙන් පට්ඨය වේ. ප්‍රතිසංකීර්ණයෙහිදී, විපාක වූ අබ්‍යාකත සිතක් පිළිබඳ වූ නාමසකඤ්ඤා සතරෙන් එකක් සෙසු නාමසකඤ්ඤා තුනට හා කර්මජ රූපයන්ට ද, සකඤ්ඤා දෙකක් සෙසු දෙකට හා කර්මජ රූපයන්ට ද, සකඤ්ඤා තුනක් සෙසු සකඤ්ඤාට හා කර්මජ රූපයන්ට ද, සකඤ්ඤා සතරම හදයට ඤාට්ඨික, හදයට ඤාට්ඨික සකඤ්ඤා සතරම ද සහජාත අනිපට්ඨයෙන් පට්ඨය වෙයි. එක මහාභූතයක් සෙසු මහාභූත තුනට ද, මහාභූත දෙකක්, සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද, මහාභූතයෝ විභ්‍යසමුදාන රූපයන්ට හා කර්මජ රූපයන්ට ද උපාදයරූපයන්ට ද සහජාත අනිපට්ඨයෙන් පට්ඨය වේ. බාහිර වූ ආභාරසමුදාන වූ ද, උතුසමුදාන වූ ද, අසංකෘතයන් පිළිබඳ වූ ද, එක් මහාභූතයක් සෙසු මහාභූත තුනට ද, මහාභූත දෙකක්, සෙසු මහාභූත දෙකට ද, මහාභූත තුනක් සෙසු මහාභූතයට ද, මහාභූතයෝ කර්මජරූපයන්ට හා උපාදය රූපයන්ට ද සහජාත - අනිපට්ඨයෙන් පට්ඨය වේ.

රහතන්වහන්සේ වක්ඛු, සොත, සාත, ජිව්‍යා, කාය, වත්ථු, රූප, සංඝ, ගණ, රස, ඵොට්ඨංග යන මේවා අනිට්ඨ, දුක්ඛ, අනන්ත වශයෙන් විශිෂ්ටභූතයෙන් දකින සේක. දිව්‍යසිත් රූප දක්නා සේක. දිව්‍යසිත් ශබ්ද අසන සේක. මෙහි දී රූපායතනය වක්ඛුවිඤ්ඤාණයට ද, සංඝායතනය සොතවිඤ්ඤාණයට ද, ගණායතනය සාතවිඤ්ඤාණයට ද, රසායතනය ජිව්‍යාවිඤ්ඤාණයට ද, ඵොට්ඨංගායතනය කායවිඤ්ඤාණයට ද, වක්ඛායතනය වක්ඛුවිඤ්ඤාණයට ද, සොතායතනය සොතවිඤ්ඤාණයට ද, සාතායතනය සාතවිඤ්ඤාණයට ද, ජිව්‍යායතනය ජිව්‍යාවිඤ්ඤාණයට ද, කායායතනය කායවිඤ්ඤාණයට ද, හදය වත්ථුව විපාක අබ්‍යාකතයන්ට හා කිරිය අබ්‍යාකතයන්ට ද යන මේ හැම තැනම පුරෝජාත අනිපට්ඨයෙන් පට්ඨය වේ.

පච්ඡාජාත වූ, අබ්‍යාකත සංඛ්‍යාත විපාක සිත් හා කිරිය සිත්, පුරෝජාත වූ මෙම කායයට පච්ඡාජාත-අනිපට්ඨයෙන් පට්ඨය වේ.

කබලිකාර ආභාරය, මෙම කායයට ද, රූප ජීවිතින්ද්‍රිය කර්මජරූප-
යන්ට ද, අත්පිට්ටියෙන් පව්‍ය වේ.

සෙබ වූ හෝ පුපුරුණු වූ හෝ කෙණෙක්, වක්‍ර, සොන, සාණ, ජිහ්වා, කාය, හදයවක්‍රී, රූප, සඤ්ඤා, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන මේවා අතිව්‍යුහකව අනාත්ත වශයෙන් විපසන්තා කරති. දිවැසින් රූප දකිති, දිවකණින් ශබ්ද අසති. මේ තැන්වලදී පුරෙජාත වූ හදයවක්‍රී කුසලයන්ට, පුරෙජාත-අත්පිට්ටියෙන් පව්‍ය වෙයි. එසේම යම් කෙනෙක් පුර්වෝක්ත වක්‍ර, සොන ආදිය ආසවාදනය කිරීමත් අභිනන්දනය කිරීමත් නිසා, රාග, දොමනස්ස, දිට්ඨි, විචිතිජා, උද්ධව යන මේවා උපදනේ නම් එහිදී පුරෙජාත වූ රූපධර්මයන් පව්‍ය කොට ගෙන, අකුසලයෝ උපදිත්. එය පුරෙජාත අබ්‍යා-
කතයන් අකුසලයන්ට අත්පිට්ටිය වීමය.

කුසල වූ නාමසංකත සතරෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සමග හදයවක්‍රී සෙසු සංකතයන්ට සහජාත-අත්පිට්ටියෙන් පව්‍ය වේ. කුසල වූ නාමසංකතයෝ ද, මහාභූතයෝ ද, සහජාත වූ වික්‍රමයුග්‍රාහන රූපයන්ට අත්පිට්ටියෙන් පව්‍ය වේ. පච්ජාත වූ කුසල-සංකතයෝ ද කබලිකාර ආභාරය ද යන මේවා මෙම කායයට ද, පච්ජාත වූ කුසල වූ සංකතයෝ ද, රූපජීවිතින්ද්‍රිය ද යන මේවා කර්මජ රූපයන්ට ද පච්ජාත-අත්පිට්ටියෙන් පව්‍ය වේ.

සහජාත වූ අකුසල වූ එක් සංකතයක් හෝ දෙකක් හෝ තුනක් හෝ පුරොත වූ හදයවක්‍රී සමග සෙසු සංකතයන්ට අත්පිට්ටිය වේ. සහජාත වූ අකුසල නාමසංකතයෝ ද, මහාභූතයෝ ද, වික්‍රමයුග්‍රාහන රූපයන්ට අත්පිට්ටිය වෙති. පච්ජාත වූ අකුසල-සංකතයෝ ද, කබලිකාර-ආභාරය ද, මේ කායයට අත්පිට්ටිය වෙති. පච්ජාත වූ අකුසල-සංකතයෝ ද, රූපජීවිතින්ද්‍රිය ද කර්මජ රූපයන්ට අත්පිට්ටිය-
වෙති.

22. නත්ති පව්‍ය

“නත්ති” නම් නොමැතිකමය. මෙයින් අදහස් කර ඇත්තේ, මුලින් අනන්තරව පැවැති සිත නැතිවී ගියාට පසු දෙවන සිතක් පහළ වෙයි. මුලින් සිත තිබුණා නම් දෙවන සිතට ඉපදීමට අවසානවක් නොවෙයි. එනිසා මුලින් පැවැති සිත නොතිබීම, දෙවන සිතට නත්තිපව්‍යෙන් පව්‍යවීමය. මේ අනුව නිතරම නිරුද්ධ වූ වික්‍රමයුග්‍රාහකයෝ, අනතුරුව උපදින වික්‍රමයුග්‍රාහකයන්ට නත්තිපව්‍ය-
යෙන් පව්‍ය වෙති. මෙහිදී සැලකිල්ලට ගෙන ඇත්තේ සමනන්තර නිරුද්ධ වික්‍රමයුග්‍රාහකයන් පමණි. එනිසාම නත්තිපව්‍යයේ පව්‍ය

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

වන ධර්ම හා පව්‍යුත්ත වන ධර්ම සියල්ල මුලින් විස්තර කළ අනන්තර පාවයට සමානය. එහෙයින් මෙහි නැවත සඳහන් කිරීමෙන් වැඩක් නැත. යමක් අනන්තර පාවය වේ නම් එය නත්ති-පවයද වෙයි. අනන්තර පාවය දක්වීමෙහිදී ඒවායේ අනන්තර භාවයද, මෙතැනදී ඒවායේ නොතිබීමද ප්‍රධානකොට සලකා ඇත.

නත්තිපවය සරලය. එහෙත් එයින් පැන නගින ගැටළුද නැත්තේ නොවේ. මේවා ඉගෙනීමෙහි යෙදුන විජාතිකයකු සමග පට්ඨානය ගැණ සාකච්ඡා කරනවිටකදී ඔහුගෙන් මෙබඳු ප්‍රශ්නයක් නැඟුනේ ය. නොතිබීම පවයක් ලෙස සලකනොත්, ක්ලේශයන් නැතිවීම නිවණටද පාවය වෙනැයි කිය හැකි නොවේද? ක්ලේශයන් පවති නම් නිවණක් නැත. කෙලෙස් නැති වූ විට නිවණය. එහිද නත්තිපවය දක්නා ලැබේ. එසේ නම් නිවණත් “පව්‍යුත්ත” නො වන්නේද යන ප්‍රශ්නයට, විජාතික විචාරකයකුගේ තාප්තිය ඇතිවන පිළිතුරක් දීම අපහසු වේ.

23. විගත පවය

විගත නම් පහවූ දෙය ය. එනම්, නැතිවී ගිය දෙය ය. යමක් විගත නම් එය “නත්ති” (නැත) යනුවෙන් සඳහන් කළ යුත්ත ය. එහෙයින් යම් විභව වෙනසක ධර්ම, යම් විභව වෙනසක ධර්මයන්ට නත්තිපවය වේ නම් එම විභව වෙනසක ධර්මයෝ එම විභව-වෙනසක ධර්මයන්ට විගතපවයද වෙති. වෙනත් සඳහන් කළ යුතු වෙනසක් එහි නැත.

24. අවිගත පවය

අවිගත යන්නෙන් අදහස් කෙරෙනුයේ පහ නුවූ බව ය. යමක් පහනොවී නම් එය විද්‍යමානය. “අත්ති” (ඇත) අදහසම “අවිගත” (පහ නොවූ) යන්නෙහිද වෙයි. එහෙයින් මුලදී සඳහන් කළ අත්ති පාවයම මෙහි අවිගත නාමයෙන් දක්වා ඇති බව සැළකිය යුතුය. යම් විභවවෙනසකයෝ වෙනත් විභවවෙනසකයන්ට අත්තිපාවයෙන් පවය වෙත් නම් එම විභවවෙනසකයෝ එම විභව-වෙනසකයන්ට අවිගත පාවයද වෙති.

මෙකී සුවිසි ප්‍රත්‍යයන් ප්‍රධාන කොට ඇති මෙම පට්ඨාන-ප්‍රකරණයෙහි මූලික පදාර්ථයන් වී ඇත්තේ විභව, වෙනසක, රූප, නිබ්බාණ යන සතර පරමාර්ථ ම යැ. ඒවායේ ගැබ්වන විවිධ ධර්ම-තාවන් ඉදිරිපත් කරමින් ඒවායින් යුක්තවූ මෙම පරමාර්ථ ධර්ම-යන් එකිනෙකට, සුවිසි ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වන සැටිය මෙහි ඉතා දීර්ඝ ශෛලියකින් දක්වා තිබේ. ප්‍රධාන වශයෙන් මෙය,

1. තික පට්ඨාන, 2. දුක පට්ඨාන, 3. දුක-තික පට්ඨාන,
4. තික-දුකපට්ඨාන, 5. තික තික පට්ඨාන 6. දුක-දුක පට්ඨාන
යයි කොටස් හයකට බෙද ඇත.

1. තික පට්ඨාන

එම එක් එක් කොටසක් වෙන වෙනම විස්තර කිරීමේදී, අනු කොටස් විශාල සංඛ්‍යාවකට බෙද තිබේ. තිකයක් නම් පද්ධි තුනකි. එසේ තුන බැගින් එක්කළ හැකි පද්ධි ගොඩවල් සංග්‍රහ-කළ ඒකකයක් “තික” නමින් හැඳින්වේ. එබඳු තිකයන් දෙ විස්සක් (22) තික පට්ඨානයෙහි ඇතුළත් වෙයි. පරමාථි ධර්ම විස්තර කිරීමේදී හමුවන ප්‍රධාන වෙදනා තුනකි. සුඛ, දුඃඛ, උපෙක්ඛා යන මේවාය. විඤ්ඤා-වෙනසිකයන් මෙම වෙදනාවන් අනුව බෙද එක් එක් වෙදනාවෙන් යුක්ත වූ විඤ්ඤා-වෙනසිකයන් එකිනෙකට ද, ඒවා රූපයන්ට ද, සුවිසි ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වන සැටිය වෙදනාත්තිකයෙහි පැහැදිලි කර ඇත. කුසල, අකුසල, අව්‍යාකත යන තුනට මෙසේ බෙද ඒවා එකිනෙකට, සුවිසි ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වන සැටිය කුසලත්තිකයෙහි පැහැදිලි කර ඇත. මේ නමින්,

1. කුසලත්තික,	12. පරිඤ්ඤාත්තික
2. වෙදනාත්තික	13. පරිඤ්ඤාමත්තභාවත්තික
3. විපාකත්තික	14. භීතාත්තික
4. උපාදිත්තත්තික	15. මිත්තිත්තික
5. සංකිලිට්ඨත්තික	16. මහාරාමභාවත්තික
6. විතසාත්තික	17. උප්පත්තිත්තික
7. පීනිත්තික	18. අතීතත්තික
8. දස්සනත්තික	19. අතීතාරම්භත්තික
9. දස්සනෙන් පහතබව හෙතුකත්තික	20. අත්තත්තිකත්තික
10. ආවයගාමිත්තික	21. අත්ත භාරාමභාවත්තික
11. සෙධත්තික	22. සතිදස්සන සප්පට්ඨත්තික
- යන තිකයන් විසිදෙකක් සෑදී ඇත.

1. කුසලත්තික නම්, කුසල, අකුසල, අව්‍යාකත යන තුනයි.
2. වෙදනාත්තික නම්, සුඛ, දුඃඛ, උපෙක්ඛා යන තුනයි.

3. විපාකක්ක නම්, විපාක, විපාකධම්ම, තෙව්විපාක න විපාක ධම්ම යන තුනයි.
4. උපාදික්කක්ක නම්, උපාදිනුපාදනීය, අනුපාදිනුපාදනීය, අනුපාදික්කඅනුපාදනීය යන තුනයි.
5. සංකිලිට්ඨක්ක නම්, සංකිලිට්ඨ සංකිලෙසික, අසංකිලිට්ඨ සංකිලෙසික, අසංකිලිට්ඨ අසංකිලෙසික යන තුනයි.
6. චිත්තක්ක නම්, සචිත්තක සචිචාර, අචිත්තක සචිචාර, අචිත්තක අචිචාර යන තුනයි.
7. පිතිත්ත නම්, පිති, සුඛ උපෙක්ඛා යන තුනයි.
8. දස්සනත්ත නම්, දස්සනෙන පහාතඛ්ඛ, භාවනාය පහාතඛ්ඛ, නෙව දස්සනෙන න භාවනාය පහාතඛ්ඛ යන තුනයි.
9. දස්සනෙන පහාතඛ්ඛ හෙතුකක්ක නම්, දස්සනෙන පහාතඛ්ඛ හෙතුක, භාවනාය පහාතඛ්ඛ හෙතුක, නෙව දස්සනෙන න භාවනාය පහාතඛ්ඛ හෙතුක යන තුනයි.
10. ආවයගාමීත්ත නම්, ආවයගාමී, අපවයගාමී, නෙවාවය නාපවයගාමී යන තුනයි.
11. සෙඛක්ක නම්, සෙඛ, අසෙඛ, නෙවසෙඛ නා සෙඛ යන තුනයි.
12. පරික්කක්ක නම්, පරික්ක, මගගහන, අප්පමාණ යන තුනයි.
13. පරික්කාරම්මණත්ත නම්, පරික්කාරම්මණ, මගගහනාරම්මණ, අප්පමාණාරම්මණ යන තුනයි.
14. භීතත්ත නම්, භීත, මජ්ඣම්ම, මහගහන යන තුනයි.
15. මිච්ඡන්තත්ත නම්, මිච්ඡන්තනීයත, සම්මන්තනීයත, අනීයත යන තුනයි.
16. මග්ගාරම්මණත්ත නම්, මග්ගාරම්මණ, මග්ගහෙතුක, මග්ගාධි-පති යන තුනයි.
17. උප්පක්කත්ත නම්, උප්පක්ක, අනුප්පක්ක, උප්පාදී යන තුනයි.
18. අකීතක්ක නම්, අකීත, පච්ඡුප්පක්ක, අනාගත යන තුනයි.

19. අතීතාරම්භාත්මක නම්, අතීතාරම්භ, පවුළුපහතාරම්භ, අනාගතාරම්භ යන තුනයි.

20. අප්‍රකාශිතාත්මක නම්, අප්‍රකාශිත, බිහිඳීම, අප්‍රකාශිතබිහිඳීම යන තුනයි. අප්‍රකාශිතබිහිඳීම වශයෙන් පවුළක් නොලැබේ. එක විට දෙකක් ආරම්භ නො වන හෙයිනි. එහෙත් මෙය තීක්‍ෂ්ණයෙන් වන්නේ එයත් සමගය. මේ දෙකෙන් ම උපදින පවුළුපහත ඇත. “අප්‍රකාශිත කුසලාදී නාමික කුසලාදී, පටිච්ච නාමික කුසලාදී ධර්මා උපප්පති”.

21. අප්‍රකාශිතාරම්භාත්මක නම්, අප්‍රකාශිතාරම්භ, බිහිඳීමාරම්භ, අප්‍රකාශිත බිහිඳීමාරම්භ යන තුනයි. මෙහිදී අප්‍රකාශිත බිහිඳීමාරම්භ යනු නො ලැබෙන දෙයකි. එහෙත් තීක්‍ෂ්ණයෙන් සඳහා මෙහි සඳහන් කළ යුතු විය.

22. සනිද්ධසන සප්පට්ඨස්සන නම්, සනිද්ධසන සප්පට්ඨ, අනිද්ධසන සප්පට්ඨ, අනිද්ධසන සප්පට්ඨ යන තුනයි.

මේ සෑම තීක්‍ෂ්ණයක්ම නැවත, වාර සතකට බෙද තිබේ.

1. පටිච්ච වාර, 2. සහජාත වාර, 3. පවුළ වාර, 4. නිසසය වාර, 5. සංසට්ඨ වාර, 6. සමපසුත වාර, 7. පඤ්ඤා වාර වශයෙනි.

මෙහි පළමු වන පටිච්චවාරය, උදෙසා වාර, නිදෙසා වාර වශයෙන් දෙකට බෙදේ. එයින් පළමු වැන්න වූ උදෙසා වාරය, පුච්ඡා වාර, පණ්ණාසක වාර යන නම් වලින්ද හඳුන්වා ඇත. “ඒ (උදෙසා වාරය) කුසලාදීන් නිසා කුසලාදීන්ගේ හෙතු පටිච්චයාදිය උදෙසා ඇති හෙයින් උදෙසා වාර වෙයි. කුසලාදීන් නිසා හෙතු පටිච්චයාදී වශයෙන් කුසලාදීන්ගේ උපකාරය විවාර ඇති හෙයින් පුච්ඡාවාර නම් වෙයි. කුසලාදිය නිසා හෙතු පටිච්චයාදී වශයෙන් කුසලාදීන්ගේ උපත පණවන ලද හෙයින් එය පණ්ණාසකවාර යයිද කියන ලදී” මේවාට මෙම නාමයන් දී ඇත්තේ ඒවායේ සඳහන් වන ඇසුරෙනි.

“කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො” යනු විසින් සඳහන් කොටස පටිච්චවාරය විය. “කුසලං ධර්මං සහජාතො කුසලො ධර්මො” යනු විසින් සඳහන් කොටස “සහජාත” වාරය විය. මෙහි පටිච්ච, සහජාතො, යන වචන දෙකෙහි අර්ථය වෙනසක් නැති බවත් එක එක අයට තේරුම් ගැනීමේ පහසුව සඳහා එසේ

යොද ඇති බවත් අධ්‍යයනය පවසයි. “කුසලං ධම්මං පව්‍යා කුසලො ධම්මො” යනු විසින් සඳහන් වන වාරය “පව්‍ය වාර” නම් විය. “කුසලං ධම්මං නිසසාය කුසලො ධම්මො” යනු විසින් සඳහන් කොටස “නිසසාය වාර” නම් විය. පව්‍යා, නිසසාය යන වචන දෙකේ අර්ථයෙහි වෙනසක් නැති බවත් තේරුම් ගන්නා අයගේ පහසුව තකා එසේ දක්වා ඇති බවත් අධ්‍යයනය පවසයි. “කුසලං ධම්මං සංසට්ඨා කුසලො ධම්මො” යනු විසින් සඳහන් කොටස “සංසට්ඨ වාර” නම් විය. “කුසලං ධම්මං සමපයුක්තො කුසලො ධම්මො” යනු විසින් සඳහන් වන කොටස “සමපයුක්ත වාර” නම් විය. සමපයුක්ත වාරය ද එයට මුලින් සඳහන් වන සංසට්ඨ යන්නට අර්ථයෙන් වෙනස් නොවන බවත් තේරුම් ගන්නා විවිධ අයගේ පහසුව සඳහා එසේ දක්වා ඇති බවත් අධ්‍යයනය කියයි. සත්වන “පඤ්ඤා වාරය” මුලින් සඳහන් කරුණු විමසා නිරවුල් කිරීම නිසා එය “පඤ්ඤා වාර” නම් විය. මේ වාර සත සෑම තිකයකම හා සෑම දුකයකම දක්වා තිබේ. මෙසෙයින් තිකපට්ඨානයෙහි තික විසි දෙකෙහි එකක සත බැගින් ගත් කළ වාර (154) එකසිය පණස් හතරක් ලැබේ.

2: දුක පට්ඨාන

තික පට්ඨානයෙහි කරුණු තුන බැගින් ගොඩවල් ඉදිරිපත් කළාක් මෙන් මෙහි කරුණු දෙක බැගින් ඇති ගොඩවල් “දුක” නමින් දක්වා ඇත. දුක පට්ඨානයෙහි එබඳු දුකයන් එකසියයක් සඳහන් වෙයි. මෙහි පළමු වැන්න හෙතු දුකය ය. හෙතු, නහෙතු යන යුගලය ගෙන, හෙතු ධර්මයන් ගෙන් උපදින හෙතු ධර්ම ද, හෙතු ධර්මයන් ගෙන් උපදින නහෙතු ධර්ම ද, නහෙතු ධර්මයන් ගෙන් උපදින හෙතු ධර්ම ද, නහෙතු ධර්මයන් ගෙන් උපදින නහෙතු ධර්ම ද යන මේවා, සුවිසි ප්‍රත්‍යයන් කවර කවර ප්‍රත්‍යයන් ගෙන් එකිනෙකට පව්‍ය වේ දැයි දැක්වීම “හෙතු දුක” පට්ඨානයෙහි විස්තර වේ, මේ නයින්,

1. හෙතු දුක	7. සප්පට්ඨය දුක
2. සහෙතුක දුක	8. සංඛත දුක
3. හෙතු සමපයුක්ත දුක	9. සනිද්ධස්සන දුක
4. හෙතුවෙව් සහෙතුක දුක	10. සට්ඨපස දුක
5. හෙතුවෙව් හෙතුසමපයුක්ත දුක	11. රූපි දුක
6. නහෙතු සහෙතුක දුක	12. ලොකීය දුක

13. කෙනවි විමසුකයා දුක
14. ආසව දුක
15. සාසව දුක
16. ආසව සමයුතන දුක
17. ආසවො වෙව සාසව දුක
18. ආසවකොච ආසව සමයුතන දුක
19. ආසවවිපයුතන සාසව දුක
20. සංකුසුතන දුක
21. සංකුසුතනිය දුක
22. සංකුසුතනසමයුතන දුක
23. සංකුසුතනකොච සංකුසුතනිය දුක
24. සංකුසුතනකොච සංකුසුතන සමයුතන දුක
25. සංකුසුතනවිපයුතන සංකුසුතනිය දුක
26. ගත දුක
27. ගතනිය දුක
28. ගත සමයුතන දුක
29. ගත ගතනිය දුක
30. ගත සමයුතන දුක
31. ගත විපයුතන ගතනිය දුක
- 32-37. ඔස ගොවුක
(ගත මෙන් ඔසයන් ගෙන සයක් සාද ඇත.)
- 38-43 යොග ගොවුක
(ගත ලෙසින් ම යොගයන්ගෙන් සයක් සාද ඇත.)
44. නිවරණ ගොවුක
45. නිවරණිය දුක
46. නිවරණ සමයුතන දුක
47. නිවරණකොච නිවරණිය දුක
48. නිවරණකොච නිවරණ සමයුතන දුක
49. නිවරණ විපයුතන නිවරණිය දුක
50. පරාමාස දුක
51. පරාමධි දුක
52. පරාමාස සමයුතන දුක
53. පරාමාස පරාමධි දුක
54. පරාමාස විපයුතන පරාමධි දුක
55. සාරමණ දුක
56. විතන දුක
57. වෙනසික දුක
58. විතනසමයුතන දුක
59. විතන සංසඨ දුක
60. විතන සමුඨාන දුක
61. විතන සහභූ දුක
62. විතනානුපරිවන දුක
63. විතන සංසඨ සමුඨාන දුක
64. විතනසංසඨසහභූ දුක
65. විතනසංසඨ සමුඨානානු-පරිවන දුක
66. අජ්ඣන්ත දුක
67. උපාද දුක
68. උපාදිතන දුක
69. උපාදන දුක
70. උපාදනිය දුක
71. උපාදන සමයුතන දුක
72. උපාදනකොච උපාදනිය දුක
73. උපාදනකොච උපාදන සමයුතන දුක

74. උපාදාන විප්ලයක උපාදානීය දුක	86. භාවනාය පහානබ්බ හෙතුක දුක
75. කිලෙස දුක	87. සචිතකක දුක
76. සංකිලෙසික දුක	88. සච්චාර දුක
77. සංකිලිට්ඨ දුක	89. සප්පිතික දුක
78. කිලෙස සමුප්පන්න දුක	90. පිතිසහගත දුක
79. කිලෙසකෙඳව සංකිලෙසික දුක	91. සුඛසහගත දුක
80. කිලෙසකෙඳව සංකිලිට්ඨ දුක	92. උපෙකඛා සහගත දුක
81. කිලෙසකෙඳව කිලෙස සමුප්පන්න දුක	93. කාමාවචර දුක
82. කිලෙස විප්ලයක සංකිලෙසික දුක	94. රූපාවචර දුක
83. දසසන දුක	95. අරූපාවචර දුක
84. භාවනායපහානබ්බ දුක	96. පරියාපන්න දුක
85. දසසනෙන පහානබ්බ හෙතුක දුක	97. නියානික දුක
	98. නියත දුක
	99. සඋත්තර දුක
	100. සරණ දුක

යන මේ දුක සියය පිළිබඳව විස්තර කොට ඇත. මෙය දුක පට්ඨාන නම් වේ.

3. දුක තික පට්ඨාන

හෙතු, නහෙතු වැනි දුකයක් ද, කුසල, අකුසල, අබ්‍යාකත වැනි තිකයක් ද එකට එක්කර සාදා ඇත්තේ දුක තික පට්ඨානයයි. “හෙතුං කුසලං ධම්මං පට්ඨා” “කුසලො ධම්මො උපාදාති” යි කී කල, හෙතු ආදී දෙකෙන් එකක් හා කුසල ආදී තුනෙන් එකක් මිශ්‍රවේ. මේ ලෙසින් දුක හා තික. මිශ්‍ර කිරීමෙන් සෑදුන දුක තික පට්ඨාන ජිස් පහක් (35) දක්වා තිබේ. මෙයින් විසි දෙකක්ම හෙතු-නහෙතු දුකය මුල් කොට තිකපට්ඨානයේ දැක්වෙන තිකයන් විසි දෙක ගලපා සාදා ඇත.

4. තික දුක පට්ඨාන

දුක තික පට්ඨානයෙහි දැක් වූ දුකයන් අගට ද තිකයන් මුලට ද යොදා එම තිස් පහම පිළිවෙලින් මෙහි ද දක්වා තිබේ. දුකයන් හා තිකයන් මාරුවීම හැර වෙන කිසිත් වෙනසක් මෙහි නැත.

5. තික තික පට්ඨාන

තික පට්ඨානයෙහි දක්වූ තිකයන් තිස් දෙකම එම තිස් දෙක සමග පව්‍යය, පව්‍යසුඤ්ඤා වශයෙන් මිශ්‍ර කිරීමෙන් තික තික පට්ඨානය ගොඩ නැගී තිබේ. වෙනත් විශේෂයක් එහි නොමැත.

6. දුක දුක පට්ඨාන

දුක පට්ඨානයෙහි දක්වූ දුකයන් සියය සමගම පව්‍යය, පව්‍යසුඤ්ඤා වශයෙන් මිශ්‍ර වීමෙන් දුක දුක පට්ඨානය ගොඩනැගී තිබේ. එහි ද නිර්මාණය තික තික පට්ඨානයට සමානය.

පට්ඨානය

පට්ඨාන ප්‍රකරණයේ දක්නා ප්‍රධාන “නය” සතරකි. එහි ඉගැන්වෙන සියලුම දේ මේ සතර ආකාරයෙන් ම දක්වා තිබේ. එනම්:

1. අනුලොම
2. පච්චනිය
3. අනුලොම පච්චනිය
4. පච්චනිය අනුලොම, යන සතරය.

මේ සතර ආකාරයෙන්ම කියැවෙන්නේ එක දෙයකි.

එහෙත් ප්‍රකාශ වන්නේ සතර ආකාරයකිනි. මේ සතර ආකාරයෙන් කරනලද ප්‍රකාශන සතරක් මෙසේය.

1. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා.
2. න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා.
3. කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා.
4. න කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා.

මෙයින් පළමුවන ප්‍රකාශනය අනුලොම නයට අයත්ය. දෙවන ප්‍රකාශනය පච්චනිය නයට අයත්ය. තුන්වන ප්‍රකාශනය අනුලොම පච්චනිය නයට අයත්ය. සතරවන ප්‍රකාශනය පච්චනිය අනුලොම නයට අයත්ය. මෙය විධි, නිෂේධ දෙදෙනාගේ සංකලනයකි.

1. විධියෙන් විධි
2. නිෂේධයෙන් නිෂේධ

3. විධියෙන් නිෂේධ

4. නිෂේධයෙන් විධි යන සතර ආකාරයකටය.

මේ අනුලෝම, පච්ඡනීය යන දෙක බෞද්ධ න්‍යාය ශාස්ත්‍රයෙහි දැක්වෙන සාධාරණීයත්වය ප්‍රයෝග වෛධිමත්වත් ප්‍රයෝග යන දෙකට සමානයයි කියනු ලැබේ. පටිඨානප්‍රකරණ පාළියේ ඉතා දීර්ඝවශයෙන් දැක්වා ඇත්තේ මෙයින් පළමුවැන්නය. මුලු ග්‍රන්ථයේ ප්‍රමාණයෙන් සියයට අසූහතක් පමණ ප්‍රමාණයක විස්තර වන්නේ අනුලෝම නය යැ. සෙසු නය තුන ඉතා සංක්‍ෂිප්තයෙන් ඉතිරි සියයට දහතුනේ ප්‍රමාණයෙහි දැක්වා ඇත.

මෙම ග්‍රන්ථය ඉතා දීර්ඝ එකකි. සෑම තැන්වලම විශාල කෙටි-කිරීම් හා පෙය්‍යාලම් යොදා තිබේ. මේ ග්‍රන්ථය ගැන අර්ථකථාවායා බුද්ධසොඝ හිමියන් පවසා ඇත්තේ මෙසේය. “පටිඨාන ප්‍රකරණය පෙළ වශයෙන්ම අනන්‍යායැ. අප්‍රමාණයැ, එහි පද පිළිවෙළින් අර්ථ වර්ණනා කෙරෙමිනි පටන්ගත් තැනැත්තා දීර්ඝායුෂ ඇත්තකු වුවද ඔහුගේ ආයු කාලය ප්‍රමාණවත් නොවේ” උන්වහන්සේ සඳහන් කළ අනන්‍ය අපරිමාණ යන වචන දෙකෙහි ඉතා සැලකිය යුතු කරුණක් ඇතුළත් වෙයි. එනම් මෙහි අනුගමනය කර ඇති වර්ණනා ක්‍රමය කැමති තාක් දිගට ගෙනයා හැක්කකි. ලොව පුරා පවතින පච්චය හා පච්චයුප්පතයන් සීමා නොකළහැක. බුදු දහමේ ඉගැන්වෙන පරිදි හෙතු-ඵල දර්ශනයට අනුව ලෝකයේ ඇති සෑම දෙයම හෙතුවකි, සෑම දෙයම ඵලයකි. හෙතුවක් නොවන දෙයක් හෝ වෙනත් දෙයක ඵලයක් නොවන කිසිත් ලොව නැත. පඨවි, ආපො, තෙජො, වායො යන මහාභූත වශයෙන් හෝ පඨවි, ආපො, තෙජො, වායො, වෛශ්ණා, ගජේධා, රසො, ඔජා යන ඔප්පඨමකය හෝ ගත් කල ඒවායින් මුලු ලොවම ගොඩනැගී ඇත. මුලු ලොව ඇති සෑම දෙයකම නාමයන් කාට කිවහැකිද? ඒ අනන්‍යාවූ ලෝකය ම ඇතුළත්වන හෙතු-ඵල න්‍යාය විස්තර කිරීමට ගියොත් එය අනන්‍ය-වීම පුද්ගලයක් නොවේ. පච්චය-පච්චයුප්පතයන්ගේ සංකලනය මිස වෙනත් පුද්ගලයෙකු හෝ මැවුම් කාරයකු නැතිබව පටිඨාන ය ඇසුරෙන් වටහාගැනීමෙන් සමොදිධිය ලැබියහැක.

1. පරමසදීපනී. ඡේ. මු. 258 පිට.

2. පරමසදීපනී. ඡේ. මු. 273 පිට

3. පටිඨානප්‍රකරණ 1 භාගය 115 පිට

4. පරමසදීපනී. ඡේ. මු. 260 පිට

5. පරමසදීපනී. ඡේ. මු. 304 පිට

6. පටිඨානප්‍රකරණ (භිචාර මුද්‍රණය) 1135 පිට

7. පරමසදීපනී. ඡේ. මු. 381 පිට

සූචිපතනං

1. තිකපට්ඨානං 1-741

අඩකා	පිට්ඨකා
1. කුසලතතිකං	1 - 246
පච්ඡුද්දෙසො	1
පච්චයනිද්දෙසො	1 - 9
පටිච්චවාරො	9 - 58
සහජාතවාරො	58 - 61
පච්චයවාරො	61 - 91
නිසසයවාරො	91 - 95
සංසට්ඨවාරො	95 - 111
පඤ්ඤාවාරො	111 - 142
ගණනා	142 - 246
2. වෙදනාතතිකං	246 - 276
3. විපාකතතිකං	276 - 319
4. උපාදිනතතිකං	319 - 365
5. සංකිලිට්ඨතතිකං	365 - 389
6. විතකකතතිකං	389 - 477
7. පිතිතතිකං	477 - 497
8. දසානතතිකං	597 - 527

අනිඛමම පිටකෙ

පටියා නිපපකරණං

පටිමොභාගො

අභිධම්මපිටකේ

පට්ඨාන පටිකරණං

නමෝ තසස භගවතො අරහතො සමමාසබ්බේදධස්ස

තිකපට්ඨානං

මාතිකානි කෙබ්චාරො

පච්චයුද්දෙසො

1. හේතුපච්චයො, 2. ආරම්භපච්චයො, 3. අධිපතිපච්චයො,
 4. අනන්තරපච්චයො, 5. සමනන්තරපච්චයො, 6. සහජාතපච්චයො,
 7. අඤ්ඤාමඤ්ඤාපච්චයො, 8. නිසසයපච්චයො, 9. උපනිසාය-පච්චයො,
 10. පුරෝජාතපච්චයො, 11. පච්ජාජාතපච්චයො, 12. ආසෙවන
 පච්චයො, 13. කම්මපච්චයො, 14. විපාකපච්චයො, 15. ආහාර
 පච්චයො, 16. ඉන්ද්‍රියපච්චයො, 17. ඤානපච්චයො, 18. මග්ග
 පච්චයො, 19. සම්පයුත්තපච්චයො, 20. විපයුත්තපච්චයො, 21. අත්ථි
 පච්චයො, 22. නත්ථිපච්චයො, 23. විගතපච්චයො, 24. අවිගතපච්චයො'ති.¹

පච්චයුද්දෙසො නිවාරිතො.

පච්චයනිද්දෙසො

1. හේතුපච්චයො'ති: හේතු හේතුසම්පයුත්තකානං ධම්මානං
 තංසම්ප්‍රධානානඤ්ඤා රූපානං හේතුපච්චයෙන පච්චයො.²

2. ආරම්භපච්චයො'ති: රූපායතනං චක්ඛුචිඤ්ඤාණධාතුයා
 තංසම්පයුත්තකානඤ්ඤා ධම්මානං ආරම්භපච්චයෙන පච්චයො. සංස්ක-
 යතනං සොතචිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ඤා ධම්මානං
 ආරම්භපච්චයෙන පච්චයො. ගණ්ඨායතනං සාතචිඤ්ඤාණධාතුයා
 තංසම්පයුත්තකානඤ්ඤා ධම්මානං ආරම්භපච්චයෙන පච්චයො. රසා-
 යතනං ජීව්හාචිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ඤා ධම්මානං

1. අවිගතපච්චයො - P.T.S.

2. පච්චයොති - ස්වා පච්. සබ්බසං.

ආරම්භිණපව්වයෙන පව්වයො. ඵොට්ඨිකායනනං කායවිඤ්ඤාණධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං ආරම්භිණපව්වයෙන පව්වයො. රූපායනනං සංස්කෘයනනං ගජධායනනං රසායනනං ඵොට්ඨිකායනනං මනෝධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං ආරම්භිණපව්වයෙන පව්වයො. සංකල්පනං ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං ආරම්භිණපව්වයෙන පව්වයො. යං යං ධම්මං ආරක්ඛා යෙ යෙ ධම්මා උපපජ්ජන්ති චිත්තචේතසිකා ධම්මා තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං ආරම්භිණපව්වයෙන පව්වයො.

3. අධිපතිපව්වයො'ති: ඡන්දධිපති ඡන්දසමුප්පන්නාකානං ධම්මානං තංසමුප්පන්නාකානානං රූපානං අධිපතිපව්වයෙන පව්වයො. චිරියාධිපති චිරියසමුප්පන්නාකානං ධම්මානං තංසමුප්පන්නාකානානං රූපානං අධිපතිපව්වයෙන පව්වයො. චිත්තාධිපති චිත්තසමුප්පන්නාකානං ධම්මානං තංසමුප්පන්නාකානානං රූපානං අධිපතිපව්වයෙන පව්වයො. චිත්තසමුප්පන්නාකානං ධම්මානං තංසමුප්පන්නාකානානං රූපානං අධිපතිපව්වයෙන පව්වයො. යං යං ධම්මං ගරු කන්ධා යෙ යෙ ධම්මා උපපජ්ජන්ති චිත්තචේතසිකාධම්මා තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං අධිපතිපව්වයෙන පව්වයො.

4. අනන්තරපව්වයො'ති: චක්ඛුවිඤ්ඤාණධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො. මනෝධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො.

සොතවිඤ්ඤාණධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො. මනෝධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො.

සාතවිඤ්ඤාණධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො. මනෝධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො.

චරිතවිඤ්ඤාණධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො. මනෝධාතු තංසමුප්පන්නාකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමුප්පන්නාකානානං ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කායවිඤ්ඤාණධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝධාතුයා තංසමප-
යුක්තකානඤ්ඤා ධම්මානං අනන්තරපච්චයෙන පච්චයෝ. මනෝධාතු
තංසමපයුක්තකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමපයුක්තකානඤ්ඤා
ධම්මානං අනන්තරපච්චයෙන පච්චයෝ.

පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං
ධම්මානං අනන්තරපච්චයෙන පච්චයෝ. පුරිමා පුරිමා කුසලා ධම්මා
පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන
පච්චයෝ. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං
අකුසලානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයෝ. පුරිමා පුරිමා
අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං
අනන්තරපච්චයෙන පච්චයෝ. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා
පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන
පච්චයෝ. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං
කුසලානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයෝ. පුරිමා පුරිමා
අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං
අනන්තරපච්චයෙන පච්චයෝ. යෙසං යෙසං ධම්මානං අනන්තරා
යෙ යෙ ධම්මා උපපජ්ජන්ති වික්ඛවෙනසීකා ධම්මා, තෙ තෙ ධම්මා
තෙසං තෙසං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයෝ.

5. සමනන්තරපච්චයෝ'ති: චක්ඛුවිඤ්ඤාණධාතු තංසමපයුක්තකා
ව ධම්මා මනෝධාතුයා තංසමපයුක්තකානඤ්ඤා ධම්මානං සමනන්තර-
පච්චයෙන පච්චයෝ. මනෝධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝ-
විඤ්ඤාණධාතුයා තංසමපයුක්තකානඤ්ඤා ධම්මානං සමනන්තරපච්චයෙන
පච්චයෝ.

සොතවිඤ්ඤාණධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝධාතුයා
තංසමපයුක්තකානඤ්ඤා ධම්මානං සමනන්තරපච්චයෙන පච්චයෝ.
මනෝධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමප-
යුක්තකානඤ්ඤා ධම්මානං සමනන්තරපච්චයෙන පච්චයෝ.

සාන්තවිඤ්ඤාණධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝධාතුයා
තංසමපයුක්තකානඤ්ඤා ධම්මානං සමනන්තරපච්චයෙන පච්චයෝ,
මනෝධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමප-
යුක්තකානඤ්ඤා ධම්මානං සමනන්තරපච්චයෙන පච්චයෝ.

පිට්ඨාච්ඤ්ඤාණධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝධාතුයා
තංසමපයුක්තකානඤ්ඤා ධම්මානං සමනන්තරපච්චයෙන පච්චයෝ, මනෝ-
ධාතු තංසමපයුක්තකා ව ධම්මා මනෝවිඤ්ඤාණධාතුයා තංසමපයුක්ත-
කානඤ්ඤා ධම්මානං සමනන්තරපච්චයෙන පච්චයෝ.

කායවීඤ්ඤාණධාතු තංසම්ප්පුත්තකා ව ධම්මා මනොධාතුයා තංසම්ප්පුත්තකානඤ්ඤා ධම්මානං සමනනතරපථයෙන පථියො. මනොධාතු තංසම්ප්පුත්තකා ව ධම්මා මනොවීඤ්ඤාණධාතුයා තංසම්ප්පුත්තකානඤ්ඤා ධම්මානං සමනනතරපථයෙන පථියො.

පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං සමනනතරපථයෙන පථියො. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං සමනනතරපථයෙන පථියො. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං සමනනතරපථයෙන පථියො. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං සමනනතරපථයෙන පථියො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං සමනනතරපථයෙන පථියො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං සමනනතරපථයෙන පථියො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං සමනනතරපථයෙන පථියො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං සමනනතරපථයෙන පථියො. යෙසං යෙසං ධම්මානං සමනනතරා යෙ යෙ ධම්මා උපප්පන්නි විතතවෙනසිකා ධම්මා, තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං සමනනතරපථයෙන පථියො.

6. සහජාතපථවයො'ති: චක්ඛාරො ඛන්ධා අරුපිනො අඤ්ඤා මඤ්ඤා සහජාතපථයෙන පථියො. චක්ඛාරො මහාභූතා අඤ්ඤා මඤ්ඤා සහජාතපථයෙන පථියො. ඔක්කන්තිකඛණ නාමරූපං අඤ්ඤා මඤ්ඤා සහජාතපථයෙන පථියො. විතතවෙනසිකා ධම්මා විතතසම්ප්පිධානානං¹ රූපානං සහජාතපථයෙන පථියො. මහාභූතා උපාදරූපානං² සහජාතපථයෙන පථියො. රුපිනො ධම්මා අරුපිනං ධම්මානං කඤ්ඤා කාලෙ³ සහජාතපථයෙන පථියො. කඤ්ඤා කාලෙ න සහජාතපථයෙන පථියො.

7. අඤ්ඤා මඤ්ඤා පථවයො'ති: චක්ඛාරො ඛන්ධා අරුපිනො අඤ්ඤා මඤ්ඤා පථවයෙන පථියො. චක්ඛාරො මහාභූතා අඤ්ඤා මඤ්ඤා පථවයෙන පථියො. ඔක්කන්තිකඛණ නාමරූපං අඤ්ඤා මඤ්ඤා පථවයෙන පථියො.

1. සම්ප්පිධානං - P.T.S.

2. උපාදරූපානං - සිමු.

3. කඤ්ඤා කාලං - සා. P.T.S.

8. නිසසයපව්වයෝ'නි: වත්තාරො ධක්ඛා අරුපිනො අඤ්ඤා-
මඤ්ඤං නිසසයපව්වයෙන පව්වයො. වත්තාරො මහාභුතා
අඤ්ඤාමඤ්ඤං නිසසයපව්වයෙන පව්වයො. ඔක්කකනකිකිකිණේ නාමරූපං
අඤ්ඤාමඤ්ඤං නිසසයපව්වයෙන පව්වයො. විත්තවේදසිකා ධර්මො
විත්තසම්මුට්ඨානානං රූපානං නිසසයපව්වයෙන පව්වයො. මහාභුතා
උපාදයරූපානං නිසසයපව්වයෙන පව්වයො. චක්ඛායතනං චක්ඛු-
විඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධර්මොනං නිසසයපව්වයෙන
පව්වයො. සොනායතනං සොනවිඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා
ධර්මොනං නිසසයපව්වයෙන පව්වයො. ඝානායතනං ඝානවිඤ්ඤාණධාතුයා
තංසමප්පුත්තකානාඤ්ඤා ධර්මොනං නිසසයපව්වයෙන පව්වයො. පීඨා-
යතනං පීඨාවිඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධර්මොනං නිසසය
පව්වයෙන පව්වයො. කායායතනං කායවිඤ්ඤාණධාතුයා තංසමප්-
පුත්තකානාඤ්ඤා ධර්මොනං නිසසයපව්වයෙන පව්වයො. යං රූපං
නිසසය මනොධාතු ව මනොවිඤ්ඤාණධාතු ව වත්තනං, තං රූපං
මනොධාතුයා ව මනොවිඤ්ඤාණධාතුයා ව තංසමප්පුත්තකානාඤ්ඤා
ධර්මොනං නිසසයපව්වයෙන පව්වයො.

9. උපනිසසයපව්වයෝ'නි: පුරිමා පුරිමා කුසලා ධර්මො
පච්ඡිමානං පච්ඡිමානං¹ කුසලානං ධර්මොනං උපනිසසයපව්වයෙන
පව්වයො. පුරිමා පුරිමා කුසලා ධර්මො පච්ඡිමානං පච්ඡිමානං
අකුසලානං ධර්මොනං² කෙසඤ්ච උපනිසසයපව්වයෙන පව්වයො.
පුරිමා පුරිමා කුසලා ධර්මො පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං
ධර්මොනං උපනිසසය පව්වයෙන පව්වයො.

පුරිමා පුරිමා අකුසලා ධර්මො පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං
ධර්මොනං උපනිසසයපව්වයෙන පව්වයො. පුරිමා පුරිමා අකුසලා
ධර්මො පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධර්මොනං කෙසඤ්ච උප-
නිසසයපව්වයෙන පව්වයො. පුරිමා පුරිමා අකුසලා ධර්මො පච්ඡිමානං
පච්ඡිමානං අබ්‍යාකතානං ධර්මොනං උපනිසසයපව්වයෙන පව්වයො.

පුරිමා පුරිමා අබ්‍යාකතා ධර්මො පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යා-
කතානං ධර්මොනං උපනිසසයපව්වයෙන පව්වයො. පුරිමා පුරිමා
අබ්‍යාකතා ධර්මො පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධර්මොනං උප-
නිසසයපව්වයෙන පව්වයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධර්මො පච්ඡිමානං
පච්ඡිමානං අකුසලානං ධර්මොනං උපනිසසයපව්වයෙන පව්වයො.

1. පච්ඡිමානං කෙසඤ්ච - සිමු.

2. අකුසලානං ධර්මොනං - P.T.S. උනං.

කෙසඤ්ච අකුසලානං ධර්මොනං - සිමු.

උතුහොජනං'පි උපනික්ඛයපච්චයෙන පච්චයො. පුග්ගලො'පි උපනික්ඛයපච්චයෙන පච්චයො. සොනාසනං'පි උපනික්ඛයපච්චයෙන පච්චයො.

10. පුරෙජාතපච්චයො'ති: වක්ඛායතනං වක්ඛුවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. සොනායතනං සොනවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. සානායතනං සානවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. ජිව්හායතනං ජිව්හාවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. කායායතනං කායවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො.

රූපායතනං වක්ඛුවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. සංස්පයතනං සොනවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො.

ගන්ධායතනං සානවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. රසායතනං ජිව්හාවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. ථොට්ඨබ්බායතනං කායවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො.

රූපායතනං සංස්පයතනං ගන්ධායතනං රසායතනං ථොට්ඨබ්බායතනං මනෝධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. යං රූපං නික්ඛාය මනෝධාතු ව මනෝවීඤ්ඤාණධාතු ව චක්ඛන්ති තං රූපං මනෝධාතුයා තංසමප්පුත්තකානාඤ්ඤා ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. මනෝවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානං ව ධම්මානං කඤ්ඤි කාලො¹ පුරෙජාතපච්චයෙන පච්චයො. කඤ්ඤි කාලො¹ තපුරෙජාතපච්චයෙන පච්චයො.

11. පච්ජාජාතපච්චයො'ති: පච්ජාජාතා වික්ඛවෙතසිකා ධම්මා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො.

12. ආසෙවනපච්චයො'ති: පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවනපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං ආසෙවනපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා කිරියාඅබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කිරියාඅබ්‍යාකතානං ධම්මානං ආසෙවනපච්චයෙන පච්චයො.

13. කම්මපව්වයෝ'ති: කුසලාකුසලං කම්මං විපාකානං ඛන්ධානං කටතො ව රූපානං කම්මපව්වයෙන පව්වයො. වෙනනා සමප්පුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං කම්මපව්වයෙන පව්වයො.

14. විපාකපව්වයෝ'ති: විපාකා වත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං විපාකපව්වයෙන පව්වයො.

15. ආහාරපව්වයෝ'ති: කබලිඤ්ඤාරො¹ ආහාරො ඉමසස කායසස ආහාරපව්වයෙන පව්වයො. අරූපිනො ආහාරා සමප්පුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං ආහාරපව්වයෙන පව්වයො.

16. ඉන්ද්‍රියපව්වයෝ'ති: චක්ඛුන්ද්‍රියං චක්ඛුවිඤ්ඤාණධාතූයා තං සමප්පුත්තකානඤ්ච ධම්මානං ඉන්ද්‍රියපව්වයෙන පව්වයො. සොත්තීන්ද්‍රියං සොත්තවිඤ්ඤාණධාතූයා තංසමප්පුත්තකානඤ්ච ධම්මානං ඉන්ද්‍රියපව්වයෙන පව්වයො. සාත්තීන්ද්‍රියං සාත්තවිඤ්ඤාණධාතූයා තංසමප්පුත්තකානඤ්ච ධම්මානං ඉන්ද්‍රියපව්වයෙන පව්වයො. ජීවහීන්ද්‍රියං ජීවහාවිඤ්ඤාණධාතූයා තංසමප්පුත්තකානඤ්ච ධම්මානං ඉන්ද්‍රියපව්වයෙන පව්වයො. කායීන්ද්‍රියං කායවිඤ්ඤාණධාතූයා තංසමප්පුත්තකානඤ්ච ධම්මානං ඉන්ද්‍රියපව්වයෙන පව්වයො. රූපජීවිතීන්ද්‍රියං කටතාරූපානං ඉන්ද්‍රියපව්වයෙන පව්වයො. අරූපිනො ඉන්ද්‍රියා සමප්පුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං ඉන්ද්‍රියපව්වයෙන පව්වයො.

17. ක්කානපව්වයෝ'ති: ක්කානඤ්ඤානි ක්කානසමප්පුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං ක්කානපව්වයෙන පව්වයො.

18. මග්ගපව්වයෝ'ති: මග්ගඤ්ඤානි මග්ගසමප්පුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං මග්ගපව්වයෙන පව්වයො.

19. සමප්පුත්තපව්වයෝ'ති: වත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සමප්පුත්තපව්වයෙන පව්වයො.

20. විපප්පුත්තපව්වයෝ'ති: රූපිනො ධම්මො අරූපිනං ධම්මානං විපප්පුත්තපව්වයෙන පව්වයො. අරූපිනො ධම්මො රූපිනං ධම්මානං විපප්පුත්තපව්වයෙන පව්වයො.

21. අත්ථිපව්වයෝ'ති: වත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං අත්ථිපව්වයෙන පව්වයො. වත්තාරො මහාභූතා අඤ්ඤමඤ්ඤං අත්ථිපව්වයෙන පව්වයො. ඔක්කකන්ති කබලො නාමරූපං අඤ්ඤමඤ්ඤං

1. කබලිකාරො - මජ්ඣ.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අඤ්චාදියෙන පටිදයො, වික්ඛම්බනසිකා ධම්මා වික්ඛම්බනානාං රූපානං අඤ්චාදියෙන පටිදයො, මහාභූතා උපාදරූපානං¹ අඤ්චාදියෙන පටිදයො.

වක්ඛායනනං වක්ඛවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, සොතායනනං සොතවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, ඝාතායනනං ඝාතවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, ජිව්හායනනං ජිව්හවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, කායායනනං කායවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො.

රූපායනනං වක්ඛවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, සංස්පයනනං සොතවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, ගන්ධායනනං ඝාතවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, රසායනනං ජිව්හවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, ඵොට්ඨංඛායනනං කායවිඤ්ඤාණධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, රූපායනනං සංස්පයනනං ගන්ධායනනං රසායනනං ඵොට්ඨංඛායනනං මනෝධාතුයා තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො, යං රූපං නිස්සාය මනෝධාතු ව මනෝවිඤ්ඤාණධාතු ව වත්තනති, තං රූපං මනෝධාතුයා ව මනෝවිඤ්ඤාණධාතුයා ව තංසම්ප්පුන්නකානඤ්ච ධම්මානං අඤ්චාදියෙන පටිදයො.

22. නත්ථිපච්චයො'ති: සමනන්තරනිරුද්ධා වික්ඛම්බනසිකා ධම්මා පට්ට්ඨනානාං² වික්ඛම්බනසිකානං ධම්මානං නත්ථිපච්චයෙන පටිදයො.

23. විග්ගපච්චයො'ති: සමනන්තරවිග්ගා වික්ඛම්බනසිකා ධම්මා පට්ට්ඨනානාං² වික්ඛම්බනසිකානං ධම්මානං විග්ගපච්චයෙන පටිදයො.

24. අවිග්ගපච්චයො'ති: වත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං අවිග්ගපච්චයෙන පටිදයො, වත්තාරො මහාභූතා අඤ්ඤමඤ්ඤං අවිග්ගපච්චයෙන පටිදයො, ඔක්කන්තික්ඛිතො නාමරූපං අඤ්ඤමඤ්ඤං අවිග්ගපච්චයෙන පටිදයො, වික්ඛම්බනසිකා ධම්මා වික්ඛම්බනානාං රූපානං අවිග්ගපච්චයෙන පටිදයො, මහාභූතා උපාදරූපානං¹ අවිග්ගපච්චයෙන පටිදයො.

1. උපාදය රූපානං - සි.මු.

2. පට්ට්ඨනානං - සි.මු.

චක්ඛායතනං චක්ඛුවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. සොනායතනං සොනවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. සානායතනං සානවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. ජීව්හායතනං ජීව්හවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. කායායතනං කායවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො.

රූපායතනං චක්ඛුවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො සංස්පයතනං සොනවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. ගන්ධායතනං සානවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. රසායතනං ජීව්හවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. ථොට්ඨංඤායතනං කායවීඤ්ඤාණධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො. රූපායතනං සංස්පයතනං ගන්ධායතනං රසායතනං ථොට්ඨංඤායතනං මනොධාතුයා තංසමප්පුත්තකානඤ්ඤා ධම්මායතනං අවිගතපච්චයෙන පච්චයො. යං රූපං නිස්සාය මනොධාතු ච මනොවීඤ්ඤාණධාතු ච වත්තනති, තං රූපං මනොධාතුයා ච මනොවීඤ්ඤාණධාතුයා ච තංසමප්පුත්තකානඤ්ඤා ධම්මානං අවිගතපච්චයෙන පච්චයො.

පච්චයනිඥෙසො නිට්ඨිතො¹.

1. පටිච්චාරො

1. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජයා හෙතු පච්චයා;
2. සියා කුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උපපජ්ජයා හෙතු පච්චයා;
3. සියා කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ජයා හෙතුපච්චයා;
4. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජයා හෙතුපච්චයා;
5. සියා කුසලං ධම්මං පටිච්ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජයා හෙතුපච්චයා;

1. පච්චය චිත්තවාරො - සා, P.T.S.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

6. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
7. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
8. සියා අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
9. සියා අකුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
10. සියා අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
11. සියා අකුසලං ධම්මං පටිච්ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
12. සියා අකුසලං ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
13. සියා අකුසලං ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
14. සියා අකුසලං ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
15. සියා අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
16. සියා අබ්‍යාකතං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
17. සියා අබ්‍යාකතං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
18. සියා අබ්‍යාකතං ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
19. සියා අබ්‍යාකතං ධම්මං පටිච්ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
20. සියා අබ්‍යාකතං ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:
21. සියා අබ්‍යාකතං ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මා උපපජ්ජෙය්‍යං හෙතුපච්චයා:

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

38. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ජය්‍ය හෙතුපච්චයා:
39. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:
40. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා ධම්මං පටිච්ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:
41. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:
42. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:
43. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජය්‍ය හෙතුපච්චයා:
44. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච අකුසලො ධම්මො උපපජ්ජය්‍ය හෙතුපච්චයා:
45. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ජය්‍ය හෙතුපච්චයා:
46. සියා කුසලං ච අකුසලං ච අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:
47. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:
48. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:
49. සියා කුසලඤ්ඤා අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජය්‍යං හෙතුපච්චයා:

හෙතුපච්චයවාගො.

50-1176. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජය්‍ය ආරම්භණපච්චයා: -පෙ- (යථා හෙතුපච්චයො වික්ඛා-රිතො එවං ආරම්භණපච්චයො'පි වික්ඛාරෙනධෙධා වාචනා මග්ගෙන.)

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජය්‍ය අධිපති පච්චයා: අනන්තරපච්චයා -පෙ- සමනනන්තරපච්චයා

-පෙ- සහජාතපව්‍යා -පෙ- අඤ්ඤාමඤ්ඤාපව්‍යා -පෙ- නික්ඛය-
පව්‍යා -පෙ- උපනික්ඛයපව්‍යා -පෙ- පුරෙජාතපව්‍යා -පෙ-
පච්ජාජාතපව්‍යා -පෙ- ආසෙවනපව්‍යා -පෙ- කමිපව්‍යා
-පෙ- විජාකපව්‍යා -පෙ- ආභාරපව්‍යා -පෙ- ඉන්ද්‍රියපව්‍යා
-පෙ- ක්කානපව්‍යා -පෙ- මග්ගපව්‍යා -පෙ- සමිසුත්ත-
පව්‍යා -පෙ- විපස්සුත්තපව්‍යා -පෙ- අකීපව්‍යා -පෙ- නක්ඛි-
පව්‍යා -පෙ- විග්ගපව්‍යා -පෙ- සියා කුසලං ධම්මං පටිච්ච
කුසලො ධම්මො උපපජ්ජයා අවිග්ගපව්‍යා:

සියා¹ අකුසලං ධම්මං පටිච්ච -පෙ- අබ්‍යාකතං ධර්මං පටිච්ච
-පෙ- කුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච -පෙ- අකුසලඤ්ඤා
අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච -පෙ- කුසලඤ්ඤා අකුසලඤ්ඤා ධම්මං
පටිච්ච -පෙ- කුසලඤ්ඤා අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච
කුසලො ධම්මො උපපජ්ජයා -පෙ- අකුසලො ධම්මො උපපජ්ජයා
-පෙ- අබ්‍යාකතො ධම්මො උපපජ්ජයා -පෙ- කුසලො ච අබ්‍යා-
කතො ච ධම්මො උපපජ්ජයා -පෙ- අකුසලො ච අබ්‍යාකතො ච
ධම්මො උපපජ්ජයා -පෙ- කුසලො ච අකුසලො ච ධම්මො
උපපජ්ජයා -පෙ- කුසලො ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො
උපපජ්ජයා අවිග්ගපව්‍යා: (යථා හෙතුපට්ටයො විඤ්ඤානො ඵං
අවිග්ගපට්ටයො'පි විඤ්ඤානෙධෙධා වාචනා මග්ගන.) (එකමුලකං).

1-1127. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො
උපපජ්ජයා හෙතුපට්ටයා ආරම්භපව්‍යා -පෙ- සියා කුසලඤ්ඤා
අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිච්ච කුසලො ච අකුසලො ච
අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජයා හෙතුපට්ටයා ආරම්භපව්‍යා:

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජයා
හෙතුපව්‍යා. අධිපතිපට්ටයා -පෙ- හෙතුපට්ටයා අනන්තරපට්ටයා.
හෙතුපට්ටයා සමනන්තරපව්‍යා -පෙ- හෙතුපට්ටයා අවිග්ග-
පව්‍යා: (දුමුලකං)

1-1078. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො
උපපජ්ජයා හෙතුපව්‍යා ආරම්භපව්‍යා අධිපතිපට්ටයා
-පෙ- හෙතුපට්ටයා ආරම්භපව්‍යා අවිග්ග පව්‍යා: (නිමුලකං.)

1-1029. සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො
උපපජ්ජයා හෙතුපට්ටයා ආරම්භපව්‍යා අධිපතිපට්ටයා අනන්තර-
පව්‍යා -පෙ- හෙතුපට්ටයා ආරම්භපව්‍යා අධිපතිපට්ටයා
අවිග්ගපව්‍යා: (වතුමුලකං.)

1. සියා කුසලං ධම්මං පටිච්ච - පිඬු.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

11-14700. පඤ්චුලමූලකාදිකා සංවිතො එකමූලකං දුමුලකං නිමුලකං චතුමූලකං පඤ්චමූලකං සබ්බමූලකං අසමමුඤ්ජනෙන විජ්ඣාමෙවං.

හෙතුමූලකං නිවසිකං.

2. සියා කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උප්පජ්ජයා ආරම්භපච්චයා -පෙ- හෙතුපච්චයා (එකමූලකං) ආරම්භපච්චයා අධිපතිපච්චයා -පෙ- ආරම්භපච්චයා අවිගතපච්චයා. (දුමුලකං.)

සියා කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උප්පජ්ජයා අධිපතිපච්චයා -පෙ- අනන්තරපච්චයා -පෙ- සමනන්තරපච්චයා -පෙ- සහජාතපච්චයා -පෙ- අඤ්ඤාමඤ්ඤපච්චයා -පෙ- (එකමූලකං) අවිගතපච්චයා හෙතුපච්චයා, අවිගතපච්චයා ආරම්භපච්චයා, අවිගතපච්චයා අධිපතිපච්චයා -පෙ- අවිගතපච්චයා විගතපච්චයා: (දුමුලකං.)

සියා කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උප්පජ්ජයා අවිගතපච්චයා හෙතුපච්චයා ආරම්භපච්චයා අවිගතපච්චයා හෙතුපච්චයා අධිපතිපච්චයා අවිගතපච්චයා හෙතුපච්චයා අනන්තරපච්චයා -පෙ- අවිගතපච්චයා හෙතුපච්චයා විගතපච්චයා: (නිමුලකං.)

සියා කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උප්පජ්ජයා අවිගතපච්චයා හෙතුපච්චයා ආරම්භපච්චයා අධිපතිපච්චයා අවිගතපච්චයා හෙතුපච්චයා ආරම්භපච්චයා අනන්තරපච්චයා -පෙ- විගතපච්චයා: (චතුමූලකං.)

එකෙකස්ස පදස්ස එකමූලකං දුමුලකං නිමුලකං චතුමූලකං පඤ්චමූලකං සබ්බමූලකං අසමමුඤ්ජනෙන විජ්ඣාමෙවං.

නිකඤ්ඤා පට්ඨානවරං දුකුක්ඛමං.

දුකං නිකඤ්ඤා'ව නිකං දුකඤ්ඤා

නිකං නිකඤ්ඤා'ව දුකං දුකඤ්ඤා

ඡ අනුලොමථි නයා සුගච්ඡිතා'ති

අනුලොම වාරො.

සියා කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උප්පජ්ජයා න හෙතුපච්චයා :

(යථා අනුලොමෙ හෙතුපච්චයො විජ්ඣාමිනො, එවං පච්චනියෙ'පි නහෙතුපච්චයො විජ්ඣාමෙවං.)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජායා
 නආරමිණපච්චයා, නඤ්ඤිපතිපච්චයා, නඤ්ඤානාරපච්චයා, නසමනනාර
 පච්චයා, නසහජාතපච්චයා, නඤ්ඤාමයාපච්චයා, නනිසසයපච්චයා,
 නඋපතිසයපච්චයා, නපුරෙජාතපච්චයා, නපච්චාජාතපච්චයා,
 නආසෙවනපච්චයා, නකමිපච්චයා, නවිපාකපච්චයා, නආහාරපච්චයා,
 නඉන්ද්‍රියපච්චයා, නකුසලපච්චයා, නමග්ගපච්චයා, නසමුදයුක්ත
 පච්චයා, නවිසුක්තපච්චයා, නොඤ්ඤිපච්චයා, නොනඤ්ඤිපච්චයා,
 නොවිගතපච්චයා, නොඤ්ඤිගතපච්චයා : (එකමුලකං.)

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජායා
 හෙතුපච්චයා, නආරමිණපච්චයා : (දුමුලකං.) (යථා අනුලොමෙ
 එකකක්ඛණ පදස්ස එකමුලකං දුමුලකං තිමුලකං චතුමුලකං යාව
 තෙව්සතිමුලකං එවං පට්ඨනියො'පි විජාරෙනකං.)

තිකඤ්ඤි පට්ඨානවරං දුකුක්ඛමං
 දුකං තිකඤ්ඤි'ව තිකං දුකඤ්ඤි
 තිකං තිකඤ්ඤි'ව දුකං දුකඤ්ඤි
 ඡ පට්ඨනියමනි නයා සුගමතිරා'ති.

පට්ඨනියවාරො.

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජායා
 හෙතුපච්චයා නආරමිණපච්චයා : සියා කුසලං ධම්මං පටිච්ච
 අකුසලො ධම්මො උපපජ්ජායා හෙතුපච්චයා නආරමිණපච්චයා :
 (යථා අනුලොමෙ හෙතුපච්චයො විජාරිතො, එවං අනුලොම-
 පට්ඨනියො'පි පදං විජාරෙනකං.)

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජායා
 හෙතුපච්චයා නඤ්ඤිපතිපච්චයා, හෙතුපච්චයා නඤ්ඤානාරපච්චයා -පෙ-
 හෙතුපච්චයා නොඤ්ඤිගතපච්චයා :

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජායා
 හෙතුපච්චයා ආරමිණපච්චයා නඤ්ඤිපතිපච්චයා, හෙතුපච්චයා ආරමිණ-
 පච්චයා නඤ්ඤානාරපච්චයා, -පෙ- හෙතුපච්චයා ආරමිණපච්චයා
 නොඤ්ඤිගතපච්චයා :

හෙතුපච්චයා ආරමිණපච්චයා අඤ්ඤිපතිපච්චයා නඤ්ඤානාරපච්චයා
 -පෙ- හෙතුපච්චයා ආරමිණපච්චයා අඤ්ඤිපතිපච්චයා නොඤ්ඤිගත-
 පච්චයා :

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

හෙතුපථයා ආරම්භපථයා අධිපතිපථයා අනන්තරපථයා
නසමනනතරපථයා -පෙ- හෙතුපථයා ආරම්භපථයා අධිපති-
පථයා අනන්තරපථයා නොඅවිගතපථයා:

හෙතුපථයා ආරම්භපථයා අධිපතිපථයා අනන්තරපථයා
සමනනතරපථයා සහජාතපථයා අඤ්ඤමඤ්ඤපථයා නික්ඛය
පථයා උපනික්ඛයපථයා පුරෙජාතපථයා පච්ජාජාතපථයා
ආසෙවනපථයා කම්මපථයා විපාකපථයා ආහාරපථයා ඉන්ද්‍රිය-
පථයා¹ ක්කානපථයා මග්ගපථයා සම්ප්‍රසන්නපථයා විප්‍රසන්නපථයා
අක්ඛිපථයා නක්ඛිපථයා විගතපථයා නොඅවිගතපථයා. (හෙතු-
මූලකං.)

සියා කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උපපජ්ජය්‍ය
ආරම්භපථයා අධිපතිපථයා අනන්තරපථයා -පෙ- අවිගතපථයා
න හෙතුපථයා, අවිගතපථයාන ආරම්භපථයා, -පෙ- අවිගත-
පථයා නොවිගතපථයා:

අවිගතපථයා හෙතුපථයා නආරම්භපථයා -පෙ- අවිගත-
පථයා හෙතුපථයා නොවිගතපථයා:

අවිගතපථයා හෙතුපථයා ආරම්භපථයා නාධිපතිපථයා
-පෙ- අවිගතපථයා හෙතුපථයා ආරම්භපථයා නොවිගත-
පථයා:

අවිගතපථයා හෙතුපථයා ආරම්භපථයා අධිපතිපථයා
අනන්තරපථයා සමනනතරපථයා සහජාතපථයා -පෙ- නො
විගතපථයා:

තිකඤ්ඤි පට්ඨානවරං දුකුක්ඛමං.

දුකං තිකඤ්ඤි'ව තිකං දුකඤ්ඤි

තිකං තිකඤ්ඤි'ව දුකං දුකඤ්ඤි

ඡ අනුලොමපථනීයමිති නයා සුගමිතිරා'ති.

අනුලොමපථනීයවාරො.

සියා කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උපපජ්ජය්‍ය න
හෙතුපථයා ආරම්භපථයා: සියා කුසලං ධර්මං පටිච්ච කුසලො
ධර්මො උපපජ්ජය්‍ය නහෙතුපථයා අධිපතිපථයා -පෙ- න
හෙතුපථයා අවිගතපථයා.

1. ආහාරපථයා ඉන්ද්‍රියපථයා - සීග්‍ර. උභං.

* මෙම පොතෙහි පටුන, සීග්‍ර අංක 65 හි ඇතුළත් කර ඇත.

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා අධිපතිපච්චයා, -පෙ- අවිගතපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා -පෙ- අවිගතපච්චයා, න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා -පෙ- නො අඤ්ඤාපච්චයා නො නාඤ්ඤාපච්චයා නො විගතපච්චයා අවිගතපච්චයා:

සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජයා න ආරම්භපච්චයා අධිපතිපච්චයා -පෙ- න ආරම්භපච්චයා අවිගතපච්චයා -පෙ- නො අවිගතපච්චයා හෙතුපච්චයා, නො අවිගතපච්චයා ආරම්භපච්චයා -පෙ- නො අවිගතපච්චයා විගතපච්චයා, නො අවිගතපච්චයා න හෙතුපච්චයා ආරම්භපච්චයා නො අවිගතපච්චයා න හෙතුපච්චයා විගතපච්චයා, නො අවිගතපච්චයා න හෙතුපච්චයා¹ න ආරම්භපච්චයා න අධිපතිපච්චයා -පෙ- නො අඤ්ඤාපච්චයා නො නාඤ්ඤාපච්චයා විගතපච්චයා:

තිකඤ්ඤා පට්ඨානවරං දුකුක්ඛං
දුකං තිකඤ්ඤා'ව තිකං දුකඤ්ඤා
තිකං තිකඤ්ඤා'ව දුකං දුකඤ්ඤා
ඡ පච්චනියානුලොමමභි නයා සුගමභිරා'ති.
පච්චනියානුලොමවාරො.
පණ්ණාසකවාරො නිට්ඨිකො.

නිද්දෙසවාරො

හෙතු

1. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා.

2. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: කුසලෙ ඛන්ධෙ පටිච්ච වින්‍යසමුට්ඨානං රූපං.

3. කුසලං ධම්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වින්‍යසමුට්ඨානඤ්ඤා රූපං, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො වින්‍යසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා වින්‍යසමුට්ඨානඤ්ඤා රූපං.

1. ආරම්භපච්චයා - සිමු.

4. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: අකුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, දෙව ඛන්ධො පටිච්ච දෙව ඛන්ධා.

5. අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: අකුසලෙ ඛන්ධො පටිච්ච වින්තසමුට්ඨානං රූපං.

6. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: අකුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වින්තසමුට්ඨානාඤ්ච රූපං, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො වින්තසමුට්ඨානාඤ්ච රූපං, දෙව ඛන්ධො පටිච්ච දෙව ඛන්ධා වින්තසමුට්ඨානාඤ්ච රූපං.

7. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වින්තසමුට්ඨානාඤ්ච රූපං, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො වින්තසමුට්ඨානං රූපං, දෙව ඛන්ධො පටිච්ච දෙව ඛන්ධා වින්තසමුට්ඨානාඤ්ච රූපං. පටිසන්ධිකම්මණේ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා කට්ඨනා ච රූපං, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො කට්ඨනා ච රූපං, දෙව ඛන්ධො පටිච්ච දෙව ඛන්ධා කට්ඨනා ච රූපං, ඛන්ධො පටිච්ච චත්ථි, චත්ථිං පටිච්ච ඛන්ධා, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දෙව මහාභූතෙ පටිච්ච දෙව මහාභූතා, මහාභූතෙ පටිච්ච වින්තසමුට්ඨානං රූපං, කට්ඨනාරූපං, උපාදරූපං¹.

8. කුසලාඤ්ඤා අබ්‍යාකතාඤ්ඤා ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: කුසලෙ ඛන්ධො ච මහාභූතෙ ච පටිච්ච වින්තසමුට්ඨානං රූපං.

9. අකුසලාඤ්ඤා අබ්‍යාකතාඤ්ඤා ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: අකුසලෙ ඛන්ධො ච මහාභූතෙ ච පටිච්ච වින්තසමුට්ඨානං රූපං. (1)

ආරම්මණ

10. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති ආරම්මණපට්ඨයා: කුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, දෙව ඛන්ධො පටිච්ච දෙව ඛන්ධා.

1. උපාදරූපං - පි.මු.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

11. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති ආරම්භපත්තියා: අකුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධා, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා.

12. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති ආරම්භපත්තියා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධා, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා, පටිසන්ධිකම්මෙණ විපාකාබ්‍යාකතං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධා, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා වජ්ඣං පටිච්ච බන්ධා. (2)

අධිපති

13. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: කුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධා, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා.

14. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා කුසලෙ බන්ධෙ පටිච්ච වින්හසමුට්ඨානං රූපං.

15. කුසලං ධම්මං පටිච්ච කුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: කුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, වින්හසමුට්ඨානාඤ්ඤි රූපං, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධා වින්හසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා වින්හසමුට්ඨානාඤ්ඤි රූපං.

16. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: අකුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධා, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා.

17. අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති අධිපති පත්තියා; අකුසලෙ බන්ධෙ පටිච්ච වින්හසමුට්ඨානං රූපං.

18. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: අකුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා වින්හසමුට්ඨානාඤ්ඤි රූපං, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධා වින්හසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා වින්හසමුට්ඨානාඤ්ඤි රූපං.

19. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං බන්ධං පටිච්ච

* මෙම පොතෙහි පටුන, 83 අංක 65 හි ඇතුළත් කර ඇත.

තයො ඛන්ධා වික්ඛ සමුට්ඨානඤ්ඤි රූපං, තයො ඛන්ධෙ පටිච්ච ඵකො ඛන්ධො වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං, ඵකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච ඵකං මහාභූතං, දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා, මහාභූතෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං, උපාදරූපං.¹

20. කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති අධිපතීපව්වයා: කුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

21. අකුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති අධිපතී පව්වයා, අකුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං, (3)

අනන්තර සමනන්තර

22-27. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති අනන්තරපව්වයා සමනන්තරපව්වයා: කුසලං ඵකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා -පෙ- (අනන්තරමිඪි සමනන්තරමිඪි ආරම්භණපව්වය සද්ධිං.) (4,5).

සහජාත

28. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති සහජාත-පව්වයා: කුසලං ඵකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච ඵකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා.

29. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති සහජාතපව්වයා: කුසලෙ ඛන්ධෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

30. කුසලං ධම්මං පටිච්ච කුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ජති සහජාතපව්වයා: කුසලං ඵකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං, තයො ඛන්ධෙ පටිච්ච ඵකො ඛන්ධො වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං.

31. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති සහජාත-පව්වයා: අකුසලං ඵකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච ඵකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා.

1. උපාදරූපං - සි.මු.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

32. අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති සහජාතපච්චයා: අකුසලෙ බන්ධෙ පටිච්ච වින්‍යසමුට්ඨානං රූපං.

33. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ඣති සහජාතපච්චයා: අකුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා වින්‍යසමුට්ඨානාඤ්ඤි රූපං. තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො වින්‍යසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව් බන්ධෙ පටිච්ච දෙව් බන්ධා වින්‍යසමුට්ඨානාඤ්ඤි රූපං.

34. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති සහජාතපච්චයා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං බන්ධං පටිච්ච තයො බන්ධා වින්‍යසමුට්ඨානාඤ්ඤි රූපං, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො වින්‍යසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව් බන්ධෙ පටිච්ච දෙව් බන්ධා වින්‍යසමුට්ඨානාඤ්ඤි රූපං පටිසන්ධිකබ්‍රණේ විපාකාබ්‍යාකතං එකං බන්ධං පටිච්ච තයො බන්ධා කට්ඨනා ව රූපං, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො කට්ඨනා ව රූපං, දෙව් බන්ධෙ පටිච්ච දෙව් බන්ධා කට්ඨනා ව රූපං, බන්ධෙ පටිච්ච වක්ඛි, වක්ඛිං පටිච්ච බන්ධා, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දෙව් මහාභූතෙ පටිච්ච දෙව් මහාභූතා, මහාභූතෙ පටිච්ච වින්‍යසමුට්ඨානං රූපං, කට්ඨනා රූපං උපාදය රූපං බාහිරං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දෙව් මහාභූතෙ පටිච්ච දෙව් මහාභූතා, මහාභූතෙ පටිච්ච උපාදරූපං ආහාරසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතං, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දෙව් මහාභූතෙ පටිච්ච දෙව් මහාභූතා, මහාභූතෙ පටිච්ච උපාදරූපං උකුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දෙව් මහාභූතෙ පටිච්ච දෙව් මහාභූතා, මහාභූතෙ පටිච්ච උපාදරූපං අසක්කසන්නානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං දෙව් මහාභූතෙ පටිච්ච දෙව් මහාභූතා මහාභූතෙ පටිච්ච කට්ඨනාරූපං, උපාදරූපං.

35: කුසලාඤ්ඤි අබ්‍යාකතාඤ්ඤි ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති සහජාත පච්චයා: කුසලෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වින්‍යසමුට්ඨානං රූපං.

36. අකුසලාඤ්ඤි අබ්‍යාකතාඤ්ඤි ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති සහජාතපච්චයා: අකුසලෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වින්‍යසමුට්ඨානං රූපං. (6)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අඤ්ඤමඤ්ඤ

37. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති අඤ්ඤ-
මඤ්ඤපච්චයා: කුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො
බන්ධෙ පටිච්ච එකො බන්ධො, දොඬු බන්ධෙ පටිච්ච දොඬු බන්ධා.

38. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති
අඤ්ඤමඤ්ඤපච්චයා: අකුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා,
තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො, දොඬු බන්ධෙ පටිච්ච දොඬු
බන්ධා.

39. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති
අඤ්ඤමඤ්ඤපච්චයා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං බන්ධං
පටිච්ච තයො බන්ධා, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො, දොඬු
බන්ධෙ පටිච්ච දොඬු බන්ධා, පටිසන්ධිකඛණේ, විපාකාබ්‍යාකතං එකං
බන්ධං පටිච්ච තයො බන්ධා වස්සු ව, තයො බන්ධෙ පටිච්ච එකො
බන්ධො වස්සු ව, දොඬු බන්ධෙ පටිච්ච දොඬු බන්ධා වස්සු ව, බන්ධෙ
පටිච්ච වස්සු, වස්සුං පටිච්ච බන්ධා, එකං මහාභූතං පටිච්ච තයො
මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දොඬු මහාභූත
පටිච්ච දොඬු මහාභූතා, බාහිරං ආහාරසමුධානං උතුසමුධානං
අසඤ්ඤසත්තානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො
මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දොඬු මහාභූතෙ පටිච්ච දොඬු
මහාභූතා. (7)

නිසසය

40-48, කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති නිසසය
පච්චයා: කුසලං එකං බන්ධං පටිච්ච -පෙ- (නිසසයපච්චයං සහජාත
පච්චයසද්ධියං) (8)

උපනිසසය

49-51. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති
උපනිසසයපච්චයා: කුසලං එකං බන්ධං පටිච්ච -පෙ- (උපනිසසය
පච්චයං ආරමුඛපච්චයසද්ධියං.) (9)

පුරෙජාත

52. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති, පුරෙජාත-
පච්චයා: කුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො බන්ධෙ
පටිච්ච එකො බන්ධො, දොඬු බන්ධෙ පටිච්ච දොඬු බන්ධා, වස්සුං පුරෙජාත
පච්චයා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

53. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උපපජ්ඣති පුරෙජාතපච්චයා, අකුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, චක්ඛුං පුරෙජාතපච්චයා.

54. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ඣති පුරෙජාතපච්චයා: විජාකාබ්‍යාකතං කීරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, චක්ඛුං පුරෙජාතපච්චයා. (10)

ආසෙවන

55. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ඣති ආසෙවන පච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා.

56. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උපපජ්ඣති ආසෙවන පච්චයා: අකුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා.

57. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ඣති ආසෙවනපච්චයා: කීරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා. (11)

කම්ම

58-63. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උපපජ්ඣති කම්මපච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්ච තිණි. අකුසලං ධම්මං පටිච්ච තිණි.

64. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ඣති කම්මපච්චයා: විජාකාබ්‍යාකතං කීරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච පටිසන්ධිකඛණේ එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, මහාභුතෙ පටිච්ච විඤ්ඤාමානං රූපං, කට්ඨකාරූපං, උපාදයාරූපං අසංකෘතං එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, මහාභුතෙ පටිච්ච කට්ඨකාරූපං, උපාදාරූපං.

65. කුසලාභි අබ්‍යාකතාභි ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපපජ්ඣති කම්මපච්චයා: කුසලෙ ඛන්ධෙ ච මහාභුතෙ ච පටිච්ච විඤ්ඤාමානං රූපං.

* මේම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

63. අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිථව අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති කම්මපට්ඨයා, අකුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිථව වික්ඛසමුට්ඨානං රූපං. (12)

විපාක

67. අබ්‍යාකතං ධම්මං පටිථව අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති විපාකපට්ඨයා: විපාකාබ්‍යාකතං එකං ඛන්ධං පටිථව තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, තයො ඛන්ධෙ පටිථව එකො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධෙ පටිථව දො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං. පටිසන්ධිකම්මණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං පටිථව තයො ඛන්ධා කට්ඨනා ව රූපං, තයො ඛන්ධෙ පටිථව එකො ඛන්ධා කට්ඨනා ව රූපං, දො ඛන්ධෙ පටිථව දො ඛන්ධා කට්ඨනා ව රූපං, ඛන්ධෙ පටිථව වස්සු, වස්සු පටිථව ඛන්ධා. එකං මහාභූතං පටිථව තයො මහාභූතා, තයො මහාභූතෙ පටිථව එකං මහාභූතං, දො මහාභූතෙ පටිථව දො මහාභූතා, මහාභූතෙ පටිථව වික්ඛසමුට්ඨානං රූපං, කට්ඨනා රූපං, උපාදරූපං. (14)

ආහාර

68-73. කුසලං ධම්මං පටිථව කුසලො ධම්මො උප්පජ්ඣති ආහාරපට්ඨයා: කුසලං එකං ඛන්ධං පටිථව තිණි. අකුසලං ධම්මං පටිථව අකුසලො ධම්මො උප්පජ්ඣති ආහාරපට්ඨයා, අකුසලං එකං ඛන්ධං පටිථව තිණි.

74. අබ්‍යාකතං ධම්මං පටිථව අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති ආහාරපට්ඨයා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිථව. පටිසන්ධිකම්මණෙ එකං මහාභූතං පටිථව තයො මහාභූතා, මහාභූතෙ පටිථව වික්ඛසමුට්ඨානං රූපං, කට්ඨනාරූපං, උපාදරූපං ආහාරසමුට්ඨානං එකං මහාභූතං පටිථව මහාභූතෙ, උපාදරූපං.

75. කුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිථව, අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පටිථව, අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති ආහාරපට්ඨයා: අකුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිථව වික්ඛසමුට්ඨානං රූපං. (15.)

ඉන්ද්‍රිය

76-81. කුසලං ධම්මං පටිථව කුසලො ධම්මො උප්පජ්ඣති ඉන්ද්‍රියපට්ඨයා: කුසලං එකං ඛන්ධං පටිථව තිණි, අකුසලං ධම්මං පටිථව තිණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

84-85. අඛ්‍යාතනං ධම්මං පටිච්චං -පෙ- අසංකප්පකතානං එකං මහාභූතං පටිච්චං -පෙ- (ඉන්ද්‍රියපච්චයා කම්මපච්චය සද්දිසං) (16).

කුසල, මග්ග

86-103. කුසලං ධම්මං පටිච්චං කුසලො ධම්මො උප්පජ්ජති කුසලපච්චයා -පෙ- මග්ගපච්චයා -පෙ- (කුසලපච්චයමපි මග්ගපච්චයමපි හෙතුපච්චයසද්දිසං) (17,18).

සමපසුත්ත

104-106. කුසලං ධම්මං පටිච්චං කුසලො ධම්මො උප්පජ්ජති සමපසුත්තපච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්චං -පෙ- (සමපසුත්තපච්චයං ආරම්භපච්චයසද්දිසං). (19).

විප්පසුත්ත

107. කුසලං ධම්මං පටිච්චං කුසලො ධම්මො උප්පජ්ජති විප්පසුත්තපච්චයා; කුසලං එකං ඛන්ධං පටිච්චං තයො ඛන්ධා, තයො ඛන්ධො පටිච්චං එකො ඛන්ධො, දෙව ඛන්ධො පටිච්චං දෙව ඛන්ධො, චන්ද්‍රිං විප්පසුත්තපච්චයා.

108. කුසලං ධම්මං පටිච්චං අඛ්‍යාතනො ධම්මො උප්පජ්ජති විප්පසුත්තපච්චයා, කුසලෙ ඛන්ධෙ පටිච්චං විත්තසමුට්ඨානං රූපං ඛන්ධෙ විප්පසුත්තපච්චයා.

109. කුසලං ධම්මං පටිච්චං කුසලො ච අඛ්‍යාතනො ච ධම්මො උප්පජ්ජති විප්පසුත්තපච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්චං තයො ඛන්ධො විත්තසමුට්ඨානං රූපං, තයො ඛන්ධො පටිච්චං එකො ඛන්ධො විත්තසමුට්ඨානං රූපං, දෙව ඛන්ධො පටිච්චං දෙව ඛන්ධො විත්තසමුට්ඨානං රූපං, ඛන්ධො චන්ද්‍රිං විප්පසුත්තපච්චයා, විත්තසමුට්ඨානං රූපං ඛන්ධෙ විප්පසුත්තපච්චයා.

110. අකුසලං ධම්මං පටිච්චං අකුසලො ධම්මො උප්පජ්ජති විප්පසුත්තපච්චයා: අකුසලං එකං ඛන්ධං පටිච්චං තයො ඛන්ධො තයො ඛන්ධො පටිච්චං එකො ඛන්ධො, දෙව ඛන්ධො පටිච්චං දෙව ඛන්ධො, චන්ද්‍රිං විප්පසුත්තපච්චයා.

111. අකුසලං ධම්මං පටිච්චං අඛ්‍යාතනො ධම්මො උප්පජ්ජති විප්පසුත්තපච්චයා: අකුසලෙ ඛන්ධෙ පටිච්චං විත්තසමුට්ඨානං රූපං, ඛන්ධෙ විප්පසුත්තපච්චයා.

112. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ජති විප්පයුත්තපච්චයා: අකුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, දො බන්ධෙ පටිච්ච දො බන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, බන්ධා වත්ථිං විප්පයුත්තපච්චයා. වික්‍ෂයමුට්ඨානං රූපං බන්ධෙ විප්පයුත්තපච්චයා.

113. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති විප්පයුත්තපච්චයා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං බන්ධං පටිච්ච තයො බන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං දො බන්ධෙ පටිච්ච දො බන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, බන්ධා වත්ථිං විප්පයුත්තපච්චයා වික්‍ෂයමුට්ඨානං රූපං බන්ධෙ විප්පයුත්තපච්චයා, පටිසන්ධිකඛණෙ විපාකාබ්‍යාකතං එකං බන්ධං පටිච්ච තයො බන්ධා කට්ඨනා ව රූපං, තයො බන්ධෙ පටිච්ච එකො බන්ධො කට්ඨනා ව රූපං දො බන්ධෙ පටිච්ච දො බන්ධා කට්ඨනා ව රූපං¹ බන්ධා වත්ථිං විප්පයුත්තපච්චයා, කට්ඨනා රූපං බන්ධෙ විප්පයුත්තපච්චයා. බන්ධෙ පටිච්ච වත්ථිං, වත්ථිං පටිච්ච බන්ධා, බන්ධා වත්ථිං විප්පයුත්තපච්චයා. වත්ථිං බන්ධෙ විප්පයුත්තපච්චයා. එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා, මහාභූතෙ පටිච්ච වික්‍ෂයමුට්ඨානං රූපං, කට්ඨනා රූපං, උපාදරූපං, බන්ධෙ විප්පයුත්තපච්චයා.

114. කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති විප්පයුත්තපච්චයා: කුසලෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්‍ෂයමුට්ඨානං රූපං බන්ධෙ විප්පයුත්තපච්චයා.

115. අකුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති, විප්පයුත්තපච්චයා: අකුසලෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්‍ෂයමුට්ඨානං රූපං බන්ධෙ විප්පයුත්තපච්චයා. (20)

අතරී

116-124. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති අත්ථිපච්චයා: කුසලං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, සංඛිතං. (අත්ථිපච්චයං සහජාතපච්චයසද්ධිසං). (21)

1. දො බන්ධෙ පටිච්ච දො බන්ධා කට්ඨනා ව රූපං - සි.මු. උංතං.

නක්ඛී, විගත

125-130. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති නක්ඛී පච්චයා, විගතපච්චයා: (නක්ඛීපච්චයමපි විගතපච්චයමපි ආරම්භණ-පච්චයසදිසං). (22,23)

අවිගත

131-139. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති අවිගතපච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, (අවිගත-පච්චයං සහජාතපච්චයසදිසං). (24)

ඉමෙ තෙව්විසති පච්චයා සජ්ඣායනෙන්ත
වික්ඛාරෙන්තබ්බා.

ගණනා හෙතුමූලකා

1-139. හෙතුයා නව, ආරම්භණ කීණි, අධිපතියා නව, අනන්තරෙ කීණි, සමනන්තරෙ කීණි, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ කීණි, නික්ඛයෙ නව, උපනික්ඛයෙ කීණි, පුරෙජාතෙ කීණි, ආසෙවනෙ කීණි, කලෙම නව, විපාකෙ එකං, ආභාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්කාමෙ නව, මග්ගෙ නව, සම්පයුතෙ කීණි, විපයුතෙ නව, අත්ථියා නව, නත්ථියා කීණි, විගතෙ කීණි, අවිගතෙ නව. (එකමූලකං)

1-130. හෙතුපච්චයා ආරම්භණ කීණි, අධිපතියා නව, අනන්තරෙ කීණි, සමනන්තරෙ කීණි, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ කීණි, නික්ඛයෙ නව, උපනික්ඛයෙ කීණි, පුරෙජාතෙ කීණි, ආසෙවනෙ කීණි, කලෙම නව, විපාකෙ එකං, ආභාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්කාමෙ නව, මග්ගෙ නව, සම්පයුතෙ කීණි, විපයුතෙ නව, අත්ථියා නව, නත්ථියා කීණි, විගතෙ කීණි, අවිගතෙ නව. (දුමූලකං)

1-61 හෙතුපච්චයා ආරම්භණපච්චයා අධිපතියා කීණි, අනන්තරෙ කීණි, සමනන්තරෙ කීණි, සහජාතෙ කීණි, අඤ්ඤමඤ්ඤ කීණි, නික්ඛයෙ කීණි, උපනික්ඛයෙ කීණි, පුරෙජාතෙ කීණි, ආසෙවනෙ කීණි, කලෙම කීණි, විපාකෙ එකං, ආභාරෙ කීණි, ඉන්ද්‍රියෙ කීණි, ක්කාමෙ කීණි, මග්ගෙ කීණි, සම්පයුතෙ කීණි, විපයුතෙ කීණි, අත්ථියා කීණි, නත්ථියා කීණි, විගතෙ කීණි, අවිගතෙ කීණි, (ත්‍රිමූලකං)

1-27. හෙතුපච්චයා ආරම්භණපච්චයා අධිපතිපච්චයා අනන්තරපච්චයා සමනන්තරපච්චයා සහජාතපච්චයා අඤ්ඤමඤ්ඤපච්චයා නික්ඛයපච්චයා

උපනික්ඛයපව්වයා පුරෙජාතපව්වයා ආසෙවනපව්වයා කමම තිණි,
කුමනෙ තිණි, මගෙහ තිණි, සමපයුතෙහ තිණි, විපයුතෙහ තිණි,
අත්ථියා තිණි, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ තිණි.
(ආදිසමුලකං).

1-3. හෙතුපව්වයා ආරම්භපව්වයා -පෙ- ආසෙවනපව්වයා කමම-
පව්වයා ආහාරපව්වයා ඉන්ද්‍රියපව්වයා කුමනපව්වයා මගෙහපව්වයා සමප-
යුතපව්වයා විපයුතපව්වයා අත්ථිපව්වයා නත්ථිපව්වයා විගතපව්වයා
අවිගතෙ තිණි. (බාවිසමුලකං).

1-10. හෙතුපව්වයා ආරම්භපව්වයා -පෙ- පුරෙජාතපව්වයා කමම-
පව්වයා විපාකපව්වයා ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, කුමනෙ එකං,
මගෙහ එකං, සමපයුතෙහ එකං, විපයුතෙහ එකං, අත්ථියා එකං,
නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (තෙරසමුලකං).

1. හෙතුපව්වයා ආරම්භපව්වයා -පෙ- පුරෙජාතපව්වයා කමම-
පව්වයා විපාකපව්වයා ආහාරපව්වයා ඉන්ද්‍රියපව්වයා කුමනපව්වයා මගෙ-
හපව්වයා සමපයුතපව්වයා විපයුතපව්වයා අත්ථිපව්වයා නත්ථිපව්වයා
විගතපව්වයා අවිගතෙ එකං. (බාවිසමුලකං).

ගණනා හෙතුමුලකා නිධිතා.

ආරම්භපව්වයා ධීනෙන සබ්බස්ස තිණෙ' ව පඤ්ඤා: ආරම්භපව්වයා
හෙතුයා තිණි, අධිපතියා තිණි, -පෙ- අවිගතෙ තිණි.

අධිපතිපව්වයා හෙතුයා නව, ආරම්භපව්වයා තිණි. -පෙ- අවි-
ගතෙ නව.

අනන්තරපව්වයා සමනන්තරපව්වයා හෙතුයා තිණි. -පෙ-
අවිගතෙ තිණි.

සහජාතපව්වයා හෙතුයා නව, -පෙ- අඤ්ඤාමඤ්ඤාපව්වයා
හෙතුයා තිණි.

නික්ඛයපව්වයා හෙතුයා නව.

උපනික්ඛයපව්වයා හෙතුයා තිණි.

පුරෙජාතපව්වයා හෙතුයා තිණි.

ආසෙවන පව්වයා හෙතුයා තිණි, ආරම්භපව්වයා තිණි, අධිපතියා
තිණි, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ තිණි,
අඤ්ඤාමඤ්ඤා තිණි, නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ
තිණි, කමම තිණි, ආහාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, කුමනෙ තිණි,

මගේ නිඳි, සමපයුරු නිඳි, විපයුරු නිඳි, අත්තියා නිඳි, නත්තියා නිඳි, විගන නිඳි, අවිගන නිඳි, ආසෙවන මූලකෙ විපාක නත්තියා.

කමපවයා හෙතුයා නව.

විපාකපවයා හෙතුයා එක, ආරම්භණ එක, අධිපතියා එක, අනාත්තර එක, සමනාත්තර එක, සහජාත එක, අසුසුමකෙසු එක, නිසසයෙ එක, උපනිසසයෙ එක, පුරෙජාත එක, කමෙම එක, ආහාරෙ එක, ඉන්ද්‍රියෙ එක, ක්කානෙ එක, මගේ එක, සමපයුරු එක, විපයුරු එක, අත්තියා එක, නත්තියා එක, විගන එක, අවිගන එක, විපාකමූලකෙ ආසෙවන නත්තියා.

ආහාරපවයා හෙතුයා නව.

ඉන්ද්‍රියපවයා හෙතුයා නව.

ක්කානපවයා හෙතුයා නව.

මගපවයා හෙතුයා නව.

සමපයුරුපවයා හෙතුයා නිඳි.

විපයුරුපවයා හෙතුයා නව.

අත්තියා හෙතුයා නව.

නත්තියා හෙතුයා නිඳි.

විගනපවයා හෙතුයා නිඳි.

අවිගනපවයා හෙතුයා නව, ආරම්භණ නිඳි, අධිපතියා නව, නත්තියා නිඳි, විගන නිඳි.

එකෙ'ක පවයා මූලක කාතුන සජ්ඣායනෙතන ගණනබ්බා'ති.

අනුලොම.

පච්චනියා

නහෙතු

1. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උපාජ්ජති නහෙතුපවයා : විවිකිච්ඡාසහගතෙ උද්ධව්වසහගතෙ ඛණ්ඩෙ පටිච්ච විවිකිච්ඡාසහගතො උද්ධව්වසහගතො මොහො.

2. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උපාජ්ජති නහෙතුපවයා : අහෙතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා, විතසමුට්ඨානඤ්ච රූපං, තයො ඛණ්ඩො පටිච්ච එකො ඛණ්ඩො විතසමුට්ඨානඤ්ච රූපං, දෙව් ඛණ්ඩො පටිච්ච

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දෙව බන්ධන විනිසුමටයන්නාණි රූපං. අනෙකුකපටිසන්ධිකඛණේ විපාකාබ්‍යාකතං එකං බන්ධනං පටිච්ච නයො බන්ධනං කට්ඨනා ව රූපං, නයො බන්ධනං පටිච්ච එකං බන්ධනං කට්ඨනා ව රූපං, දෙව බන්ධනං පටිච්ච දෙව බන්ධනං කට්ඨනා ව රූපං, බන්ධනං පටිච්ච වක්ඛු, වක්ඛු. පටිච්ච බන්ධනං. එකං මහාභුතං පටිච්ච නයො මහාභුතා, නයො මහාභුතෙ පටිච්ච එකං මහාභුතං, දෙව මහාභුතෙ පටිච්ච දෙව මහාභුතා, මහාභුතෙ පටිච්ච විනිසුමටයන්නං රූපං කට්ඨනා රූපං, උපාදරූපං,¹ බාහිරං ආභාරසමුප්පාදනං උතුසමුප්පාදනං අසංකල්පසන්නානං එකං මහාභුතං පටිච්ච නයො මහාභුතා, නයො මහාභුතෙ පටිච්ච එකං මහාභුතං, දෙව මහාභුතෙ පටිච්ච දෙව මහාභුතා, මහාභුතෙ පටිච්ච කට්ඨනාරූපං උපාදරූපං.¹ (2.)

නථාරමමණ

3. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නථාරමමණපට්ඨයා: කුසලෙ බන්ධනං පටිච්ච විනිසුමටයන්නං රූපං.

4. අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නථාරමමණපට්ඨයා: අකුසලෙ බන්ධනං පටිච්ච විනිසුමටයන්නං රූපං.

5. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නථාරමමණපට්ඨයා: විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ බන්ධනං පටිච්ච විනිසුමටයන්නං රූපං, පටිසන්ධිකඛණේ විපාකාබ්‍යාකතෙ බන්ධනං පටිච්ච කට්ඨනා රූපං, බන්ධනං පටිච්ච වක්ඛු. එකං මහාභුතං පටිච්ච නයො මහාභුතා, නයො මහාභුතෙ පටිච්ච එකං මහාභුතං, දෙව මහාභුතෙ පටිච්ච දෙව මහාභුතා, මහාභුතෙ පටිච්ච විනිසුමටයන්නං රූපං, කට්ඨනා රූපං උපාදරූපං,¹ බාහිරං ආභාරසමුප්පාදනං උතුසමුප්පාදනං, අසංකල්පසන්නානං එකං මහාභුතං පටිච්ච නයො මහාභුතා, නයො මහාභුතෙ පටිච්ච එකං මහාභුතං, දෙව මහාභුතෙ පටිච්ච දෙව මහාභුතා, මහාභුතෙ පටිච්ච කට්ඨනා රූපං උපාදරූපං.¹

6. කුසලං අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නථාරමමණපට්ඨයා: කුසලෙ බන්ධනං ව මහාභුතෙ ව පටිච්ච විනිසුමටයන්නං රූපං.

7. අකුසලං අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නථාරමමණපට්ඨයා: අකුසලෙ බන්ධනං ව මහාභුතෙ ව පටිච්ච විනිසුමටයන්නං රූපං. (5)

1. උපාදරූපං - සිඝ්‍ර.

නග්‍රහණය

8. කුසලං ධර්මං පටිච්ච කුසලො ධර්මො උප්පජ්ජති නග්‍රහණය-පටිච්චයා: කුසලං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා, නයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා.

9. කුසලං ධර්මං පටිච්ච අබ්‍යාකතො ධර්මො උප්පජ්ජති නග්‍රහණය: කුසලෙ ඛන්ධො පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

10. කුසලං ධර්මං පටිච්ච කුසලො ච අබ්‍යාකතො ච ධර්මො උප්පජ්ජති නග්‍රහණය: කුසලං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, නයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං.

11. අකුසලං ධර්මං පටිච්ච අකුසලො ධර්මො උප්පජ්ජති නග්‍රහණය: අකුසලං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා, නයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා.

12. අකුසලං ධර්මං පටිච්ච අබ්‍යාකතො ධර්මො උප්පජ්ජති නග්‍රහණය: අකුසලෙ ඛන්ධො පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

13. අකුසලං ධර්මං පටිච්ච අකුසලො ච අබ්‍යාකතො ච ධර්මො උප්පජ්ජති නග්‍රහණය: අකුසලං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, නයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං.

14. අබ්‍යාකතං ධර්මං පටිච්ච අබ්‍යාකතො ධර්මො උප්පජ්ජති නග්‍රහණය: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, නයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං. පටිසංධිකඛණේ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා කට්ඨානා ච රූපං, නයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධා කට්ඨානා ච රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා කට්ඨානා ච රූපං, ඛන්ධො පටිච්ච චක්ඛු, චක්ඛුං පටිච්ච ඛන්ධා එකං මහාභූතං පටිච්ච නයො මහාභූතා, නයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා, මහාභූතෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං කට්ඨානාරූපං, උපාදාරූපං, බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං, අසංකෘතානං එකං මහාභූතං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පටිච්ච නයො මහාභුතා, නයො මහාභුතෙ පටිච්ච ඵ්ඤාං මහාභුතං, දෙච මහාභුතෙ පටිච්ච දෙච මහාභුතා, මහාභුතෙ පටිච්ච කට්ඨනාරූපං උපාදරූපං.

15. කුසලඤ්ච අබ්‍යාකතඤ්ච ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅධිපතිපච්චයා : කුසලෙ ඛන්ධි ච මහාභුතෙ ච පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

16. අකුසලඤ්ච අබ්‍යාකතඤ්ච ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅධිපතිපච්චයා : අකුසලෙ ඛන්ධි ච මහාභුතෙ ච පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං. (9)

නඅනන්තර-නසමනන්තර.

17-26. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅනන්තරපච්චයා, නසමනන්තරපච්චයා : කුසලෙ ඛන්ධි පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං. -පෙ- (නඅනන්තරපච්චයමපී න සමනන්තර-පච්චයමපී න ආරමුඛපච්චයසදිසං.) (10)

නඅඤ්ඤමඤ්ඤ

27. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅඤ්ඤමඤ්ඤපච්චයා : කුසලෙ ඛන්ධි පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

28. අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅඤ්ඤමඤ්ඤපච්චයා : අකුසලෙ ඛන්ධි පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

29. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅඤ්ඤමඤ්ඤපච්චයා : විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධි පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං. පටිසන්ධිකඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්ධි පටිච්ච කට්ඨනාරූපං. මහාභුතෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං කට්ඨනාරූපං උපාදරූපං, බාහිරෙ මහාභුතෙ පටිච්ච උපාදරූපං, ආභාරසමුට්ඨානෙ මහාභුතෙ පටිච්ච උපාදරූපං, උතුසමුට්ඨානෙ මහාභුතෙ පටිච්ච උපාදරූපං, අසඤ්ඤසත්තානං මහාභුතෙ පටිච්ච කට්ඨනාරූපං උපාදරූපං.

30. කුසලඤ්ච අබ්‍යාකතඤ්ච ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅඤ්ඤමඤ්ඤපච්චයා : කුසලෙ ඛන්ධි ච මහාභුතෙ ච පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

31. අකුසලඤ්ච අබ්‍යාකතඤ්ච ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නඅඤ්ඤමඤ්ඤපච්චයා : අකුසලෙ ඛන්ධි ච මහාභුතෙ ච පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං. (5)

නළපනික්කය

32-36. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති නළපනික්කයපච්චයා: කුසලෙ ඛන්ධෙ පටිච්ච චිත්තසම්ප්‍රධානං රූපං -පෙ- (නළපනික්කයපච්චයං නඤ්ඤාමිඤ්ඤපච්චයා සද්ධිං.) (5)

නපුරෙජාත

37. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: අරූපෙ කුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා.

38. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: කුසලෙ ඛන්ධෙ පටිච්ච චිත්තසම්ප්‍රධානං රූපං.

39. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: අරූපෙ අකුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා.

40. අකුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: අකුසලෙ ඛන්ධෙ පටිච්ච චිත්තසම්ප්‍රධානං රූපං.

41. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති නපුරෙජාතපච්චයා: අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ පටිච්ච චිත්තසම්ප්‍රධානං රූපං. පටිසන්ධිකම්මෙ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා කට්ඨනා ව රූපං, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො කට්ඨනා ව රූපං, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා කට්ඨනා ව රූපං, ඛන්ධෙ පටිච්ච වස්සී, වස්සී පටිච්ච ඛන්ධා. එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා, මහාභූතෙ පටිච්ච චිත්තසම්ප්‍රධානං රූපං, කට්ඨනාරූපං, උපාදාරූපං, බාහිරං ආභාරසම්ප්‍රධානං උකුසම්ප්‍රධානං, අසංඝජ්ජනනානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, තයො මහාභූතෙ පටිච්ච එකං මහාභූතං, දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා, මහාභූතෙ පටිච්ච කට්ඨනා-රූපං උපාදාරූපං.

42. කුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධර්මං පටිථං අබ්‍යාකතො ධර්මො උප්පජ්ඣති නපුරෙජාතපවට්ඨයා : කුසලෙ ඛණ්ඩ ච මහාභූතෙ ච පටිථං වික්‍කසමුට්ඨානං රූපං.

43. අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධර්මං පටිථං අබ්‍යාකතො ධර්මො උප්පජ්ඣති නපුරෙජාතපවට්ඨයා : අකුසලෙ ඛණ්ඩ ච මහාභූතෙ ච පටිථං වික්‍කසමුට්ඨානං රූපං. (7)

නපට්ඨාජාත-නආසෙවන

44-61. කුසලං ධර්මං පටිථං කුසලො ධර්මො උප්පජ්ඣති න පට්ඨාජාත පවට්ඨයා : කුසලං එකං ඛණ්ඩං පටිථං -පෙ- කුසලං ධර්මං පටිථං කුසලො ධර්මො උප්පජ්ඣති නආසෙවනපවට්ඨයා. කුසලං එකං ඛණ්ඩං පටිථං -පෙ- (නපට්ඨාජාතපවට්ඨයමි නආසෙවනපවට්ඨයමි නඅධිපතිපවට්ඨය සද්ධිං.) (18)

නකමම

62. කුසලං ධර්මං පටිථං කුසලො ධර්මො උප්පජ්ඣති නකමම-පවට්ඨයා : කුසලෙ ඛණ්ඩ පටිථං කුසලා චෙතනා.

63. අකුසලං ධර්මං පටිථං අකුසලො ධර්මො උප්පජ්ඣති න කමමපවට්ඨයා : අකුසලෙ ඛණ්ඩ පටිථං අකුසලා චෙතනා.

64. අබ්‍යාකතං ධර්මං පටිථං අබ්‍යාකතො ධර්මො උප්පජ්ඣති න කමමපවට්ඨයා : කිරියාබ්‍යාකතෙ ඛණ්ඩ පටිථං කිරියාබ්‍යාකතා චෙතනා. බාහිරං ආභාරසමුට්ඨානං උකුසමුට්ඨානං, එකං මහාභූතං පටිථං තයො මහාභූතා, තයො මහභූතෙ පටිථං එකං මහාභූතං, දො මහාභූතෙ පටිථං දො මහාභූතා, මහාභූතෙ පටිථං උපාදරූපං. (3)

නවිපාක

65-67. කුසලං ධර්මං පටිථං කුසලො ධර්මො උප්පජ්ඣති න විපාකපවට්ඨයා : කුසලං එකං ඛණ්ඩං පටිථං කීණි.

68-70. අකුසලං ධර්මං පටිථං අකුසලො ධර්මො උප්පජ්ඣති නවිපාකපවට්ඨයා කීණි.

71. අබ්‍යාකතං ධර්මං පටිථං අබ්‍යාකතො ධර්මො උප්පජ්ඣති නවිපාකපවට්ඨයා : කිරියාබ්‍යාකතං එකං ඛණ්ඩං පටිථං තයො ඛණ්ඩා වික්‍කසමුට්ඨානඤ්ඤා රූපං, තයො ඛණ්ඩ පටිථං එකො ඛණ්ඩො

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

වික්‍රමසමුදායනාම රූප, දෙව බන්ධන පටිට දෙව බන්ධන වික්‍රමසමුදායනාම රූප, එක මහාභූත පටිට තයො මහාභූත -පෙ- මහාභූත පටිට වික්‍රමසමුදායන රූප උපදරූප, බාහිර ආහාර සමුදායන උතුසමුදායන, අසංඝසන්තාන එක මහාභූත පටිට තයො මහාභූත -පෙ- මහාභූත පටිට කටන්තාරූප උපදරූප.

72. කුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධර්ම පටිට අබ්‍යාකතො ධර්මො උපපජ්ජති නවිපාකපට්ඨයා : කුසලෙ බන්ධන ව මහාභූතෙ ව පටිට වික්‍රමසමුදායන රූප.

73. අකුසලඤ්ඤා¹ අබ්‍යාකතඤ්ඤා ධර්ම පටිට අබ්‍යාකතො ධර්මො උපපජ්ජති නවිපාකපට්ඨයා : අකුසලෙ බන්ධන ව මහාභූතෙ ව පටිට වික්‍රමසමුදායන රූප. (9)

නආහාර

74. අබ්‍යාකත ධර්ම පටිට අබ්‍යාකතො ධර්මො උපපජ්ජති නආහාරපට්ඨයා : බාහිර උතුසමුදායන අසංඝසන්තාන එක මහාභූත පටිට තයො මහාභූත -පෙ- මහාභූත පටිට කටන්තාරූප උපදරූප. (1)

නග්‍රන්ථිය

75. අබ්‍යාකත ධර්ම පටිට අබ්‍යාකතො ධර්මො උපපජ්ජති නග්‍රන්ථියපට්ඨයා : බාහිර ආහාරසමුදායන උතුසමුදායන එක මහාභූත පටිට තයො මහාභූත -පෙ- මහාභූත පටිට උපදරූප, අසංඝසන්තාන මහාභූත පටිට රූපජීවිතින්ද්‍රිය. (1)

නක්ඛාන

76. අබ්‍යාකත ධර්ම පටිට අබ්‍යාකතො ධර්මො උපපජ්ජති නක්ඛානපට්ඨයා : පඤ්ච විශුද්ධිසංඝහත එක බන්ධන පටිට තයො බන්ධන, තයො බන්ධන පටිට එකො බන්ධන, දෙව බන්ධන පටිට දෙව බන්ධන, බාහිර ආහාරසමුදායන උතුසමුදායන, අසංඝසන්තාන එක මහාභූත පටිට තයො මහාභූත -පෙ- මහාභූත පටිට කටන්තාරූප උපදරූප. (1)

නමග්‍ග

77. අබ්‍යාකත ධර්ම පටිට අබ්‍යාකතො ධර්මො උපපජ්ජති නමග්‍ගපට්ඨයා : අගෙනුක විපාකාබ්‍යාකත කිරියාබ්‍යාකත එක

1. කුසලං ව - සිදු.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

බන්ධං පටිච්ච නයො බන්ධා වින්තසමුට්ඨානාඤ්ඤා රූපං, නයො බන්ධං පටිච්ච ඵකො බන්ධා වින්තසමුට්ඨානාඤ්ඤා රූපං, දෙව බන්ධං පටිච්ච දෙව බන්ධා වින්තසමුට්ඨානාඤ්ඤා රූපං. අභෙතුකපටිසන්ධිකඛණේ විපාකාබ්‍යාකතං ඵකං බන්ධං පටිච්ච නයො බන්ධා කට්ඨනා ව රූපං, නයො බන්ධං පටිච්ච ඵකො බන්ධා කට්ඨනා ව රූපං, දෙව බන්ධං පටිච්ච දෙව බන්ධා කට්ඨනා ව රූපං, බන්ධං පටිච්ච වස්සු, වස්සුං පටිච්ච බන්ධා. ඵකං මහාභූතං පටිච්ච නයො මහාභූතා, නයො මහාභූතං පටිච්ච ඵකං මහාභූතං, දෙව මහාභූතෙ පටිච්ච දෙව මහාභූතා, මහාභූතෙ පටිච්ච වින්තසමුට්ඨානං රූපං කට්ඨනාරූපං උපාදරූපං. බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං, අසංඝස්සන්තානං ඵකං මහාභූතං පටිච්ච නයො මහාභූතා -පෙ- මහාභූතෙ පටිච්ච කට්ඨනාරූපං උපාදරූපං. (1)

නසමපයුත්ත

78-82. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති නසමපයුත්තපච්චයා: කුසලෙ බන්ධං පටිච්ච වින්තසමුට්ඨානං රූපං -පෙ- (න ආරම්භණපච්චයසදිසං.) (5)

18. නවීපයුත්ත

83. කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති නවීපයුත්තපච්චයා: අරූපෙ කුසලං ඵකං බන්ධං පටිච්ච නයො බන්ධා නයො බන්ධං පටිච්ච ඵකො බන්ධා, දෙව බන්ධං පටිච්ච දෙව බන්ධා.

84. අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති නවීපයුත්ත පච්චයා: අරූපෙ අකුසලං ඵකං බන්ධං පටිච්ච නයො බන්ධා, නයො බන්ධං පටිච්ච ඵකො බන්ධා, දෙව බන්ධං පටිච්ච දෙව බන්ධා.

85. අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති නවීපයුත්තපච්චයා: අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං ඵකං බන්ධං පටිච්ච නයො බන්ධා, නයො බන්ධං පටිච්ච ඵකො බන්ධා, දෙව බන්ධං පටිච්ච දෙව බන්ධා, බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං, අසංඝස්සන්තානං ඵකං මහාභූතං පටිච්ච නයො මහාභූතා -පෙ- මහාභූතෙ පටිච්ච කට්ඨනාරූපං උපාදරූපං. (3)

නොනත්ථි නොවිගත

85-95. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති නොනත්ථිපච්චයා: නොවිගතපච්චයා: කුසලෙ බන්ධං පටිච්ච වින්තසමුට්ඨානං රූපං -පෙ- (න ආරම්භණපච්චය සදිසං.) (10)

III ගණනමුලකා

1-95. නහෙතුයා දෙව, නආරමිණෙ පඤ්ඤා, නඤ්ඤාපනියා නව, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නඤ්ඤාමයෙකෙ පඤ්ඤා, නඤ්ඤාපනියෙකෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙ නිඤ්ඤා, නවිපාකෙ නව, නආභාරෙ එකං, නඤ්ඤායෙ එකං, නකමනෙ එකං, නමග්ගෙ එකං, නසමප්පුනෙ පඤ්ඤා, නවිප්පුනෙ නිඤ්ඤා, නොනක්ඛියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (එකමුලකං)

1-25. නහෙතුපට්ඨයා නආරමිණෙ එකං, නඤ්ඤාපනියා දෙව, නඤ්ඤානතරෙ එකං, නසමනනතරෙ එකං, නඤ්ඤාමයෙකෙ එකං, නඤ්ඤාපනියෙකෙ එකං, නපුරෙජානෙ දෙව, නපච්ඡාජානෙ දෙව, නආසෙවනෙ දෙව, නකමෙ එකං, නවිපාකෙ දෙව, නආභාරෙ එකං, නඤ්ඤායෙ එකං, නකමනෙ එකං, නමග්ගෙ එකං, නසමප්පුනෙ එකං, නවිප්පුනෙ දෙව, නොනක්ඛියා එකං, නොවිගතෙ එකං, (ද්විමුලකං).

1-18. නහෙතුපට්ඨයා නආරමිණෙපට්ඨයා නඤ්ඤාපනියා එකං, නඤ්ඤානතරෙ එකං, නසමනනතරෙ එකං, නඤ්ඤාමයෙකෙ එකං, නඤ්ඤාපනියෙකෙ එකං, නපුරෙජානෙ එකං, නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං, නකමෙ එකං, නවිපාකෙ එකං, නආභාරෙ එකං, නඤ්ඤායෙ එකං, නකමනෙ එකං, නමග්ගෙ එකං, නසමප්පුනෙ එකං, නවිප්පුනෙ එකං, නොනක්ඛියා එකං, නොවිගතෙ එකං, (තිමුලකං).

1. නහෙතුපට්ඨයා නආරමිණෙපට්ඨයා නඤ්ඤාපනියා නඤ්ඤානතර-පට්ඨයා නසමනනතරපට්ඨයා නඤ්ඤාමයෙකෙපට්ඨයා නඤ්ඤාපනියෙකෙපට්ඨයා නපුරෙජානපට්ඨයා නපච්ඡාජානපට්ඨයා නආසෙවනපට්ඨයා නකමෙපට්ඨයා නවිපාකපට්ඨයා නආභාරපට්ඨයා නඤ්ඤායෙකෙපට්ඨයා නකමනපට්ඨයා නමග්ගපට්ඨයා නසමප්පුනපට්ඨයා නවිප්පුනපට්ඨයා නොනක්ඛියාපට්ඨයා නොවිගතෙ එකං. (විසතිමුලකං).

නහෙතුමුලකං.

1-67. නආරමිණෙපට්ඨයා නහෙතුයා එකං, නඤ්ඤාපනියා පඤ්ඤා, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නඤ්ඤාමයෙකෙ පඤ්ඤා, නඤ්ඤාපනියෙකෙ පඤ්ඤා, නපුරෙජානෙ පඤ්ඤා, නපච්ඡාජානෙ පඤ්ඤා, නආසෙවනෙ පඤ්ඤා, නකමෙ එකං, නවිපාකෙ පඤ්ඤා, නආභාරෙ එකං, නඤ්ඤායෙ එකං, නකමනෙ එකං, නමග්ගෙ එකං, නසමප්පුනෙ පඤ්ඤා, නවිප්පුනෙ එකං, නොනක්ඛියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (ද්විමුලකං).

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

അഭ്യർത്ഥനകൾ

အနုသိပතිမြူငါး

အဓိကအကျဉ်းချုပ်

1-22. නපුරෙජාතපවිටියා නහෙකුපවිටියා නආරම්මණේ එකං,
නඳ්විපතියා ඉච්චි, නඳනනතරෙ එකං, නසමනනතරෙ එකං,
නඳ්විපතියා ඉච්චි, නඳ්විපතියා ඉච්චි, නඳ්විපතියා ඉච්චි, නඳ්විපතියා ඉච්චි,
නඳ්විපතියා ඉච්චි, නඳ්විපතියා ඉච්චි, නඳ්විපතියා ඉච්චි, නඳ්විපතියා ඉච්චි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නආසෙවනෙ දෙව, නකමෙම එකං, නව්පාකෙ දෙව, නආභාරෙ එකං, නඉඤ්ඤියෙ එකං, නකුතනෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ එකං, නව්සසුනෙ දෙව, නොනක්ඛියා එකං නොව්ගතෙ එකං, (නිමුලකං).

1-5. නපුරෙජාතපච්චියා නහෙතුපච්චියා නආරම්මණපච්චියා නඤ්ඤිපතියා එකං, නඤ්ඤානතරෙ එකං, සබ්බසු එකං, නොනක්ඛියා එකං, නොව්ගතෙ එකං. (චතුමුලකං).

නපුරෙජාතමුලකං

1-86. නපච්ඡාජාතපච්චියා නආසෙවනපච්චියා නහෙතුයා දෙව, නආරම්මණෙ පඤ්ඤා, නඤ්ඤිපතියා නව, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නඤ්ඤාඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජාතෙ සත්ත, නපච්ඡාජාතෙ නව, නකමෙම තීණි, නව්පාකෙ නව, නආභාරෙ එකං, නඉඤ්ඤියෙ එකං, නකුතනෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ පඤ්ඤා, නව්සසුනෙ තීණි, නොනක්ඛියා පඤ්ඤා, නොව්ගතෙ පඤ්ඤා. (දුමුලකං).

1-22. නආසෙවනපච්චියා නහෙතුපච්චියා නආරම්මණෙ එකං, නඤ්ඤිපතියා දෙව, නඤ්ඤානතරෙ එකං, නසමනනතරෙ එකං, නඤ්ඤාඤ්ඤාමඤ්ඤා එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජාතෙ දෙව, නපච්ඡාජාතෙ දෙව, නකමෙම එකං, නව්පාකෙ දෙව, නආභාරෙ එකං, නඉඤ්ඤියෙ එකං, නකුතනෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ එකං, නව්සසුනෙ දෙව, නොනක්ඛියා එකං, නොව්ගතෙ එකං, (නිමුලකං).

1-6. නආසෙවනපච්චියා නහෙතුපච්චියා නආරම්මණපච්චියා නඤ්ඤිපතියා එකං, නඤ්ඤානතරෙ එකං, නසමනනතරෙ එකං, සබ්බසු එකං, නොනක්ඛියා එකං, නොව්ගතෙ එකං. (චතුමුලකං)

නපච්ඡාජාත නආසෙවනමුලකං

13-1. නකමම්පච්චියා නහෙතුයා එකං, නආරම්මණෙ එකං, නඤ්ඤිපතියා තීණි, නඤ්ඤානතරෙ එකං, නසමනනතරෙ එකං, නඤ්ඤාඤ්ඤාමඤ්ඤා එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජාතෙ තීණි, නපච්ඡාජාතෙ තීණි, නආසෙවනෙ තීණි, නව්පාකෙ තීණි, නආභාරෙ එකං, නඉඤ්ඤියෙ එකං, නකුතනෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ එකං, නව්සසුනෙ තීණි, නොනක්ඛියා එකං, නොව්ගතෙ එකං, (දුමුලකං)

1-5. නකමිපවයා නහෙතුපවයා නආරමමණෙ එකං, නඤ්චිපතියා එකං, සබ්බස්ස එකං, නොනස්සියා එකං, නොවිගතෙ එකං. (තිමුලකං)

නකමිපවයා

1-85. නවිපාකපවයා නහෙතුයා දෙව, නආරමමණෙ පඤ්ඤා, නඤ්චිපතියා නව, නඤ්චනතරෙ පඤ්ඤා, නසමනතරෙ පඤ්ඤා, නඤ්ඤා-මඤ්ඤා පඤ්ඤා, නඋපනිස්සයෙ පඤ්ඤා, නපුරෙජාතෙ සත්ත, නපච්ඡා-ජාතෙ නව, නආසෙවනෙ නව, නකමම තිණි, නආභාරෙ එකං, නඉද්දියෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං, නසමපසුතෙ පඤ්ඤා, නවිපසුතෙ තිණි, නොනස්සියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

123. නවිපාකපවයා නහෙතුපවයා නආරමමණෙ එකං, නඤ්චි-පතියා දෙව, නඤ්චනතරෙ එකං, නසමනතරෙ එකං, නඤ්ඤාමඤ්ඤා එකං, නඋපනිස්සයෙ එකං, නපුරෙජාතෙ දෙව, නපච්ඡාජාතෙ දෙව, නආසෙවනෙ දෙව, නකමම එකං, නආභාරෙ එකං, නඉද්දියෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං, නසමපසුතෙ එකං, නවිපසුතෙ දෙව, නොනස්සියා එකං, නොවිගතෙ එකං, (තිමුලකං)

1-4. නවිපාකපවයා නහෙතුපවයා නආරමමණෙපවයා නඤ්චි-පතියා එකං, සබ්බස්ස එකං, නොනස්සියා එකං, නොවිගතෙ එකං. (වතුමුලකං)

නවිපාකමුලකං

14. නආභාරපවයා නඉද්දියපවයා නකුමනපවයා නමග්ගපවයා නහෙතුයා එකං, සබ්බස්ස එකං, නොනස්සියා එකං, නොවිගතෙ එකං. (දුමුලකං)

නආභාරාදිමුලකං

1-11. නසමපසුතපවයා නහෙතුයා එකං, නආරමමණෙ පඤ්ඤා, නආරමමණෙපවයසදියං, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

නසමපසුතමුලකං

1-30. නවිපසුතපවයා නහෙතුයා දෙව, නආරමමණෙ එකං, නඤ්චිපතියා තිණි, නඤ්චනතරෙ එකං, නසමනතරෙ එකං, නඤ්ඤා-මඤ්ඤා එකං, නඋපනිස්සයෙ එකං, නපුරෙජාතෙ තිණි, නපච්ඡාජාතෙ තිණි, නආසෙවනෙ තිණි, නකමම තිණි, නවිපාකෙ තිණි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසම්පයුතෙ එකං, නොනන්ධියා එකං, නොවිගතෙ එකං, (දුමුලකං)

1-23. නවීනසුත්තපට්ටයා නභෙතුපට්ටයා නආරමිඤ්ඤෙ එකං, නආධිපතියා දෙව, නආනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නආඤ්ඤමධෙඤ්ඤෙ එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජාතෙ දෙව, නපච්ඡාජාතෙ දෙව, නආසෙවනෙ දෙව, නකමෙමි එකං, නවිපාකෙ දෙව, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසම්පයුතෙ එකං, නොනන්ධියා එකං, නොවිගතෙ එකං. (තිමුලකං)

1-5. නවීනසුත්තපට්ටයා නභෙතුපට්ටයා නආරමිඤ්ඤෙපට්ටයා නආධිපතියා එකං, නආනන්තරෙ එකං, සබ්බස්ස එකං, නොනන්ධියා එකං, නොවිගතෙ එකං. (වතුමුලකං)

නවීනසුත්තමුලකං

1-66. නොනන්ධිපට්ටයා නොවිගතපට්ටයා නභෙතුයා එකං, නආරමිඤ්ඤෙ පඤ්ඤා, නආධිපතියා පඤ්ඤා, නආනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නආඤ්ඤමධෙඤ්ඤෙ පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජාතෙ පඤ්ඤා, නපච්ඡාජාතෙ පඤ්ඤා, නආසෙවනෙ පඤ්ඤා, නකමෙමි එකං, නවිපාකෙ පඤ්ඤා, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසම්පයුතෙ පඤ්ඤා, නවීනසුත්තෙ එකං, නොනන්ධියා පඤ්ඤා. (දුමුලකං)

1-5. නොවිගතපට්ටයා නභෙතුපට්ටයා නආරමිඤ්ඤෙ එකං, නආධිපතියා එකං, සබ්බස්ස එකං, නවීනසුත්තෙ එකං, නොනන්ධියා එකං. (තිමුලකං)

නොනන්ධි නොවිගතමුලකං පච්චතීයං.

අනුලොමපච්චතීයං

1-89. භෙතුපට්ටයා නආරමිඤ්ඤෙ පඤ්ඤා, නආධිපතියා නව, නආනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නආඤ්ඤමධෙඤ්ඤෙ පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජාතෙ සත්ත, නපච්ඡාජාතෙ නව, නආසෙවනෙ නව, නකමෙමි තීණි, නවිපාකෙ නව, නසම්පයුතෙ පඤ්ඤා, නවීනසුත්තෙ තීණි, නොනන්ධියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

1-27. හෙතුපච්චයා ආරම්භපත්තියා නදධිපතියා තීණි, නපුරෙජානෙ තීණි, නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නකමෙම තීණි, නච්චාකෙ තීණි, නච්චසුඤ්ඤා තීණි. (තිමුලකං)

1-18. හෙතුපත්තියා ආරම්භපත්තියා අධිපතිපත්තියා නපුරෙජානෙ තීණි, නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නකමෙම තීණි, නච්චාකෙ තීණි, නච්චසුඤ්ඤා තීණි. (චතුමුලකං)

1-12. හෙතුපත්තියා ආරම්භපත්තියා අධිපතිපත්තියා අනන්තරපත්තියා සමනන්තරපත්තියා සහජාතපත්තියා අක්කමක්කපත්තියා නිස්සයපත්තියා උපතිස්සයපත්තියා පුරෙජාතපත්තියා නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නකමෙම තීණි, නච්චාකෙ තීණි. (එකාදසමුලකං)

1-9. හෙතුපත්තියා ආරම්භපත්තියා -පෙ- පුරෙජාතපත්තියා ආසෙවන පත්තියා නපච්ඡාජානෙ තීණි, නකමෙම තීණි, නච්චාකෙ තීණි. (චොදසමුලකං)

1-6. හෙතුපත්තියා ආරම්භපත්තියා -පෙ- පුරෙජාතපත්තියා ආසෙවන පත්තියා කම්මපත්තියා ආභාරපත්තියා ඉන්ද්‍රියපත්තියා ඤානපත්තියා මග්ග-පත්තියා සමපයුක්තපත්තියා විපයුක්තපත්තියා අකම්මපත්තියා නකම්මපත්තියා විග්ගපත්තියා අවිග්ගපත්තියා නපච්ඡාජානෙ තීණි, නච්චාකෙ තීණි. (තෙව්සමුලකං)

1-2. හෙතුපත්තියා ආරම්භපත්තියා -පෙ- පුරෙජාතපත්තියා කම්ම-පත්තියා විපාකපත්තියා නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං. -පෙ-.

1-2. හෙතුපත්තියා ආරම්භපත්තියා -පෙ- පුරෙජාතපත්තියා කම්මපත්තියා විපාකපත්තියා ආභාරපත්තියා ඉන්ද්‍රියපත්තියා ඤානපත්තියා මග්ගපත්තියා සමපයුක්තපත්තියා විපයුක්තපත්තියා අකම්මපත්තියා නකම්මපත්තියා විග්ගපත්තියා අවිග්ගපත්තියා නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං. (තෙව්සමුලකං)

හෙතුමුලකං.

1-25. ආරම්භපත්තියා නහෙතුයා ඥෙ, නදධිපතියා තීණි, නපුරෙ-ජානෙ තීණි, නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නකමෙම තීණි, නච්චාකෙ තීණි, නඤ්ඤානෙ එකං, නමග්ගෙ එකං, නච්චසු-ඤ්ඤා තීණි. (දුමුලකං)

1-21. ආරම්භපත්තියා හෙතුපත්තියා නදධිපතියා තීණි, නපුරෙ-ජානෙ තීණි, නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නකමෙම තීණි, නච්චාකෙ තීණි, නච්චසුඤ්ඤා තීණි. (තිමුලකං)

ආරම්භමුලකං.

(යථා හෙතුමුලකං එවං විඤ්ඤානෙති.)

1-80. අධිපතිපව්වයා නආරම්භේ පඤ්ඤා, නඤ්ඤානරේ පඤ්ඤා, නසමනනරේ පඤ්ඤා, නඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරේජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙමි කිණි, නවිපාකෙ නව, නසමපයුනෙ පඤ්ඤා, නවිපයුනෙ කිණි, නොනක්ඛියා පඤ්ඤා, නොවිගනෙ පඤ්ඤා. (දුමුලකං)

1-18. අධිපතිපව්වයා හෙතුපව්වයා ආරම්භපව්වයා නපුරේජානෙ කිණි, නපච්ඡාජානෙ කිණි, නආසෙවනෙ කිණි, නකමෙමි කිණි, නවිපාකෙ කිණි, නවිපයුනෙ කිණි. (වතුමුලකං)

අනන්තරපව්වයා සමනනරපව්වයා යථා ආරම්භපව්වයා එවං වික්ඛාරකමං.

අධිපතිමුලකං

19-5. සහජාතපව්වයා නහෙතුයා දෙව, නආරම්භේ පඤ්ඤා, නඅධිපතියා නව, නඤ්ඤානරේ පඤ්ඤා, නසමනනරේ පඤ්ඤා, නඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරේජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, න ආසෙවනෙ නව, නකමෙමි කිණි, නවිපාකෙ නව, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නකුමාරෙ එකං, නමග්ගෙ එකං, නසමපයුනෙ පඤ්ඤා, නවිපයුනෙ කිණි, නොනක්ඛියා පඤ්ඤා, නොවිගනෙ පඤ්ඤා. (දුමුලකං)

1-89. සහජාතපව්වයා හෙතුපව්වයා නආරම්භේ පඤ්ඤා, නඅධි. පතියා නව, නඤ්ඤානරේ පඤ්ඤා, නසමනනරේ පඤ්ඤා, නඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරේජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙමි කිණි, නවිපාකෙ නව, නසමපයුනෙ පඤ්ඤා, නවිපයුනෙ කිණි, නොනක්ඛියා පඤ්ඤා, නොවිගනෙ පඤ්ඤා. (තිමුලකං)

1-21. සහජාතපව්වයා හෙතුපව්වයා ආරම්භපව්වයා නඅධිපතියා කිණි, නපුරේජානෙ කිණි, නපච්ඡාජානෙ කිණි, නආසෙවනෙ කිණි, නකමෙමි කිණි, නවිපාකෙ කිණි, නවිපයුනෙ කිණි. (වතුමුලකං)

යථා හෙතුමුලකං.

සහජාතමුලකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අඤ්ඤමඤ්ඤපට්ඨයා නභෙතුයා දො, නආරම්මණෙ එකං, න අධිපතියා තිණි, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමම තිණි, නවිපාකෙ තිණි, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසමප්පුනෙ එකං, න විපප්පුනෙ තිණි, නොනක්ඛියා එකං, නොවිගනෙ එකං. (දුමුලකං)

අඤ්ඤමඤ්ඤපට්ඨයා භෙතුපට්ඨයා නආරම්මණෙ එකං, නඅධිපතියා තිණි, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමම තිණි, නවිපාකෙ තිණි, නසමප්පුනෙ එකං, නවිපප්පුනෙ තිණි, නොනක්ඛියා එකං, නොවිගනෙ එකං. (තිමුලකං)

අඤ්ඤමඤ්ඤපට්ඨයා භෙතුපට්ඨයා ආරම්මණපට්ඨයා නඅධිපතියා තිණි, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමම තිණි, නවිපාකෙ තිණි, නවිපප්පුනෙ තිණි. (වතුමුලකං)

යථා භෙතුමුලකං.

අඤ්ඤමඤ්ඤමුලකං.

නික්ඛයපට්ඨයා නභෙතුයා දො, නආරම්මණෙ පඤ්ඤා.

නික්ඛයපට්ඨයා යථා සහජාතමුලකං. උපනික්ඛයපට්ඨයා යථා ආරම්මණමුලකං.

නික්ඛය උපනික්ඛයමුලකං.

පුරෙජාතපට්ඨයා නභෙතුයා දො, නඅධිපතියා තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමම තිණි, නවිපාකෙ තිණි, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං. (දුමුලකං)

පුරෙජාතපට්ඨයා භෙතුපට්ඨයා නඅධිපතියා තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමම තිණි, නවිපාකෙ තිණි. (තිමුලකං)

(යථා භෙතුමුලකං එවං වික්ඛාරෙනධං.)

පුරෙජාතමුලකං.

ආසෙවනපට්ඨයා නභෙතුයා දො, නඅධිපතියා තිණි, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නකමම තිණි, නවිපාකෙ තිණි, නමග්ගෙ එකං, නවිපප්පුනෙ තිණි. (දුමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආසෙවනපව්වයා හෙතුපව්වයා නදිපතියා තීණි, නපුරෙජානෙ තීණි, නපච්ඡාජානෙ තීණි, නකමෙම තීණි, නවිපාකෙ තීණි, න විප්පයුනෙ තීණි. (තිමුලකං)

යථා හෙතුමුලකං.

ආසෙවනමුලකං.

කමිපව්වයා නහෙතුයා දෙව, නආරමමණෙ පඤ්ඤා, නදිපතියා නව, නදනනතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නදඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නවිපාකෙ නව, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසමපයුනෙ පඤ්ඤා, න විප්පයුනෙ තීණි, නොනාසීයා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

කමිපව්වයා හෙතුපව්වයා නආරමමණෙ පඤ්ඤා, නදිපතියා නව, නදනනතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නදඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නවිපාකෙ නව, නසමපයුනෙ පඤ්ඤා, නවිප්පයුනෙ තීණි, නොනාසීයා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා, (තිමුලකං)

කමිපව්වයා හෙතුපව්වයා ආරමමණපව්වයා නදිපතියා තීණි, නපුරෙජානෙ තීණි, නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නවිපාකෙ තීණි, නවිප්පයුනෙ තීණි. (වතුමුලකං)

යථා හෙතුමුලකං.

කමමුලකං.

විපාකපව්වයා නහෙතුයා එකං, නආරමමණෙ එකං, නදිපතියා එකං, නදනනතරෙ එකං, නසමනනතරෙ එකං, නදඤ්ඤාමඤ්ඤා එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජානෙ එකං, නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසමපයුනෙ එකං, නවිප්පයුනෙ එකං, නොනාසීයා එකං, නොවිගතෙ එකං. (දුමුලකං)

විපාකපව්වයා හෙතුපව්වයා නආරමමණෙ එකං, නදිපතියා එකං, නදනනතරෙ එකං, නසමනනතරෙ එකං, නදඤ්ඤාමඤ්ඤා එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජානෙ එකං, නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං, නසමපයුනෙ එකං, නවිප්පයුනෙ එකං, නොනාසීයා එකං, නොවිගතෙ එකං. (තිමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාකපට්ඨයා හෙතුපට්ඨයා ආරම්භපට්ඨයා නදධිපතියා එකං,
නපුරෙජානෙ එකං, නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං, න
විප්පයුනෙ එකං. (චතුමුලකං)

විපාකපට්ඨයා හෙතුපට්ඨයා ආරම්භපට්ඨයා අධිපතිපට්ඨයා න
පුරෙජානෙ එකං, නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං, න
විප්පයුනෙ එකං. (පඤ්චමුලකං)

විපාකපට්ඨයා හෙතුපට්ඨයා ආරම්භපට්ඨයා අධිපතිපට්ඨයා
අනන්තරපට්ඨයා සමනන්තරපට්ඨයා සහජාතපට්ඨයා අඤ්ඤමඤ්ඤ
පට්ඨයා නිසසයපට්ඨයා උපනිසසයපට්ඨයා පුරෙජාතපට්ඨයා කම්ම-
පට්ඨයා ආභාරපට්ඨයා ඉන්ද්‍රියපට්ඨයා ක්කානපට්ඨයා මග්ගපට්ඨයා
සමපයුනකපට්ඨයා විප්පයුනකපට්ඨයා අත්ථිපට්ඨයා නත්ථිපට්ඨයා විගත
පට්ඨයා අවිගතපට්ඨයා න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං.
(තෙව්සමුලකං)

විපාකමුලකං.

ආභාරපට්ඨයා නහෙතුයා දෙව, නආරම්භණෙ පඤ්ච, නදධිපතියා
නව, නඅනන්තරෙ පඤ්ච, නසමනන්තරෙ පඤ්ච, නඅඤ්ඤමඤ්ඤ
පඤ්ච, නඋපනිසසයෙ පඤ්ච, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ
නව, නආසෙවනෙ නව, නකම්මෙ තිණි, නවිපාකෙ නව, නඉන්ද්‍රියෙ
එකං, නක්කානෙ එකං, නමග්ගෙ එකං, නසමපයුනෙ පඤ්ච, න
විප්පයුනෙ තිණි, නොනත්ථියා පඤ්ච, නොවිගතෙ පඤ්ච. (දුමුලකං)

ආභාරපට්ඨයා හෙතුපට්ඨයා නආරම්භණෙ පඤ්ච, නදධිපතියා
නව, නඅනන්තරෙ පඤ්ච, නසමනන්තරෙ පඤ්ච, නඅඤ්ඤමඤ්ඤ
පඤ්ච, නඋපනිසසයෙ පඤ්ච, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ
නව, නආසෙවනෙ නව, නකම්මෙ තිණි, නවිපාකෙ නව, නසමප-
යුනෙ පඤ්ච, නවිප්පයුනෙ තිණි, නොනත්ථියා පඤ්ච, නොවිගතෙ
පඤ්ච. (තිමුලකං)

ආභාරපට්ඨයා හෙතුපට්ඨයා ආරම්භපට්ඨයා නදධිපතියා තිණි,
නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකම්මෙ
තිණි, නවිපාකෙ තිණි, නවිප්පයුනෙ තිණි. (චතුමුලකං)

යථා හෙතුමුලකං එවං විකාරෙතඛං.

ආභාරමුලකං.

ඉන්ද්‍රියපට්ඨයා නහෙතුයා දෙව, නආරම්භණෙ පඤ්ච, නදධිපතියා
නව, නඅනන්තරෙ පඤ්ච, නසමනන්තරෙ පඤ්ච, නඅඤ්ඤමඤ්ඤ

පඤ්ඤා, නළප්පතිස්සයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙම තිණි, නවිපාකෙ නව, නආභාරෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසම්පසුනෙ පඤ්ඤා, න විසසුනෙ තිණි, නොනාසීයා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

ඉන්ද්‍රියපථයා හෙතුපථයා ආරම්භණපථයා නඤ්ඤාපතිසා නව, නආනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නඤ්ඤාමෙඤ්ඤා පඤ්ඤා, නළප්පතිස්සයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙම තිණි, නවිපාකෙ නව, නසම්පසුනෙ පඤ්ඤා, නවිසසුනෙ තිණි, නොනාසීයා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (තිමුලකං)

ඉන්ද්‍රියපථයා හෙතුපථයා ආරම්භණපථයා නඤ්ඤාපතිසා තිණි, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නවිපාකෙ තිණි, නවිසසුනෙ තිණි. (වතුමුලකං)

යථා හෙතුමුලකං එවං විකාරෙතබ්බං.

ඉන්ද්‍රියමුලකං.

ක්ඛානපථයා නහෙතුයා ඥා, නආරම්භණ පඤ්ඤා, නඤ්ඤාපතිසා නව, නආනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නඤ්ඤාමෙඤ්ඤා පඤ්ඤා, නළප්පතිස්සයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙම තිණි, නවිපාකෙ නව, නමග්ගෙ එකං, නසම්පසුනෙ පඤ්ඤා, නවිසසුනෙ තිණි, නොනාසීයා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

ක්ඛානපථයා හෙතුපථයා ආරම්භණ පඤ්ඤා, නඤ්ඤාපතිසා නව, නආනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නඤ්ඤාමෙඤ්ඤා පඤ්ඤා, නළප්පතිස්සයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙම තිණි, නවිපාකෙ නව, නසම්පසුනෙ පඤ්ඤා, නවිසසුනෙ තිණි, නොනාසීයා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (තිමුලකං)

ක්ඛානපථයා හෙතුපථයා ආරම්භණපථයා නඤ්ඤාපතිසා තිණි, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නවිපාකෙ තිණි, නවිසසුනෙ තිණි. (වතුමුලකං)

යථා හෙතුමුලකං එවං විකාරෙතබ්බං.

ක්ඛානමුලකං.

මග්ගපච්චයා නභෙතුයා එකං, නආරමිමණෙ පඤ්ඤා, න අධිපතියා නව, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න අඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, න උපනික්ඛයෙ පඤ්ඤා, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව, න කමමි තිණි, න විපාකෙ නව, න සමපසුනෙ පඤ්ඤා, න විපසුනෙ තිණි, නොනක්ඛියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

මග්ගපච්චයා භෙතුපච්චයා නආරමිමණෙ පඤ්ඤා, න අධිපතියා නව, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න අඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, න උපනික්ඛයෙ පඤ්ඤා, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව, න කමමි තිණි, න විපාකෙ නව, න සමපසුනෙ පඤ්ඤා, න විපසුනෙ තිණි, නොනක්ඛියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (තිමුලකං)

මග්ගපච්චයා භෙතුපච්චයා ආරමිමණපච්චයා න අධිපතියා තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමි තිණි, න විපාකෙ තිණි, න විපසුනෙ තිණි. (චතුමුලකං)

යථා භෙතුමුලකං එවං වික්ඛාරෙතබ්බං.

මග්ගමුලකං.

සමපසුනපච්චයා නභෙතුයා දෙව, න අධිපතියා තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමි තිණි, න විපාකෙ තිණි, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න විපසුනෙ තිණි. (දුමුලකං)

සමපසුනපච්චයා භෙතුපච්චයා න අධිපතියා තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමි තිණි, න විපාකෙ තිණි, න විපසුනෙ තිණි. (තිමුලකං)

යථා භෙතුමුලකං,

සමපසුනකමුලකං.

විපසුනපච්චයා නභෙතුයා දෙව, නආරමිමණෙ පඤ්ඤා, න අධිපතියා නව, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න අඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, න උපනික්ඛයෙ පඤ්ඤා, න පුරෙජාතෙ පඤ්ඤා, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව, න කමමි තිණි, න විපාකෙ නව, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න සමපසුනෙ පඤ්ඤා, නොනක්ඛියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විප්පයුක්තපට්ඨයා හෙතුපට්ඨයා නආරම්භණෙ පඤ්ඤා, නඤ්ඤාපට්ඨයා නව, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසම්මනනතරෙ පඤ්ඤා, නඤ්ඤාමුඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජානෙ පඤ්ඤා, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙම නිශ්චිත, නවිපාකෙ නව, නසම්ම-
සුත්තෙ පඤ්ඤා, නොනක්ඛියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (නිමුලකං)

විප්පයුක්තපට්ඨයා හෙතුපට්ඨයා ආරම්භණපට්ඨයා නඤ්ඤාපට්ඨයා නිශ්චිත, නපුරෙජානෙ ඵකං, නපච්ඡාජානෙ නිශ්චිත, නආසෙවනෙ නිශ්චිත, නකමෙම නිශ්චිත, නවිපාකෙ නිශ්චිත, (වතුමුලකං)

විප්පයුක්තපට්ඨයා හෙතුපට්ඨයා ආරම්භණපට්ඨයා ඤ්ඤාපට්ඨයා නපච්ඡාජානෙ නිශ්චිත, නආසෙවනෙ නිශ්චිත, නකමෙම නිශ්චිත, නවිපාකෙ නිශ්චිත. (පඤ්ඤාමුලකං)

විප්පයුක්තපට්ඨයා හෙතුපට්ඨයා ආරම්භණපට්ඨයා ඤ්ඤාපට්ඨයා ආනන්තරපට්ඨයා සම්මනනතරපට්ඨයා සහජාතපට්ඨයා ඤ්ඤාමුඤ්ඤා පට්ඨයා නික්ඛයෙපට්ඨයා උපනික්ඛයෙපට්ඨයා පුරෙජාතපට්ඨයා නපච්ඡා-
ජානෙ නිශ්චිත, නආසෙවනෙ නිශ්චිත, නකමෙම නිශ්චිත, නවිපාකෙ නිශ්චිත. (ආදසමුලකං)

විප්පයුක්තපට්ඨයා හෙතුපට්ඨයා -පෙ- පුරෙජාතපට්ඨයා ආසෙවන-
පට්ඨයා කම්මපට්ඨයා ආභාරපට්ඨයා -පෙ- අවිගතපට්ඨයා නපච්ඡාජානෙ
නිශ්චිත, නවිපාකෙ නිශ්චිත. (සාසෙවන)

විප්පයුක්තපට්ඨයා හෙතුපට්ඨයා -පෙ- පුරෙජාතපට්ඨයා කම්මපට්ඨයා
විපාකපට්ඨයා නපච්ඡාජානෙ ඵකං, නආසෙවනෙ ඵකං. (සවිපාක)

විප්පයුක්තපට්ඨයා හෙතුපට්ඨයා -පෙ- පුරෙජාතපට්ඨයා කම්ම-
පට්ඨයා විපාකපට්ඨයා ආභාරපට්ඨයා අවිගතපට්ඨයා න පච්ඡාජානෙ
ඵකං, න ආසෙවනෙ ඵකං. (විප්පයුක්තමුලකං)

අත්ථිපට්ඨයා නහෙතුයා ඤ්ඤා, විප්පයුක්තමුලකං නආරම්භණෙ පඤ්ඤා,
නඤ්ඤාපට්ඨයා නව, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසම්මනනතරෙ පඤ්ඤා, නඤ්ඤාමුඤ්ඤා
පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ
නව, නආසෙවනෙ නව, නකමෙම නිශ්චිත, නවිපාකෙ නව, නආභාරෙ
ඵකං, නඉන්ද්‍රියෙ ඵකං, නක්ඛානෙ ඵකං, නමග්ගෙ ඵකං, නසම්ම-
සුත්තෙ පඤ්ඤා, නවිප්පයුක්තෙ නිශ්චිත, නොනක්ඛියා පඤ්ඤා, නොවිගතෙ
පඤ්ඤා. (දුමුලකං)

අක්ෂිපවයා හෙතුපවයා නආරම්මණෙ පඤ්ඤා, නඤ්ඤාපතිතා නව, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඤ්ඤාසංයමෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපව්ජාජානෙ නව, නඤ්ඤාසංයමෙ නව, නකමම නිඤ්ඤා, නවිජාකෙ නව, නසමපසුනෙ පඤ්ඤා, නවිජාසුනෙ නිඤ්ඤා, නොනක්ඛා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

අක්ෂිපවයා හෙතුපවයා ආරම්මණපවයා නඤ්ඤාපතිතා නිඤ්ඤා, නපුරෙජානෙ නිඤ්ඤා, නපව්ජාජානෙ නිඤ්ඤා, නඤ්ඤාසංයමෙ නිඤ්ඤා, නකමම නිඤ්ඤා, නවිජාකෙ නිඤ්ඤා, නවිජාසුනෙ නිඤ්ඤා. (වතුමුලකං)

යථා හෙතුමුලකං එවං වික්ඛාරෙතබ්බං.

අක්ෂිමුලකං.

අක්ෂිපවයා විගතපවයා නහෙතුයා දො, නඤ්ඤාපතිතා නිඤ්ඤා, නපුරෙජානෙ නිඤ්ඤා, නපව්ජාජානෙ නිඤ්ඤා, නඤ්ඤාසංයමෙ නිඤ්ඤා, නකමම නිඤ්ඤා, නවිජාකෙ නිඤ්ඤා, නකමමෙ එකං, නමග්ගෙ එකං, නවිජාසුනෙ නිඤ්ඤා. (දුමුලකං)

යථා ආරම්මණමුලකං එවං වික්ඛාරෙතබ්බං.

නක්ඛිවිගතමුලකං.

අවිගතපවයා නහෙතුයා දො, නආරම්මණෙ පඤ්ඤා, නඤ්ඤාපතිතා නව, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඤ්ඤාසංයමෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපව්ජාජානෙ නව, නඤ්ඤාසංයමෙ නව, නකමම නිඤ්ඤා, නවිජාකෙ නව, නඤ්ඤානතරෙ එකං, නඤ්ඤාසංයමෙ එකං, නකමමෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ පඤ්ඤා, නවිජාසුනෙ නිඤ්ඤා, නොනක්ඛා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

අවිගතපවයා හෙතුපවයා නආරම්මණෙ පඤ්ඤා, නඤ්ඤාපතිතා නව, නඤ්ඤානතරෙ පඤ්ඤා, නසමනනතරෙ පඤ්ඤා, නඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඤ්ඤාසංයමෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපව්ජාජානෙ නව, නඤ්ඤාසංයමෙ නව, නකමම නිඤ්ඤා, නවිජාකෙ නව, නසමපසුනෙ පඤ්ඤා, නවිජාසුනෙ නිඤ්ඤා, නොනක්ඛා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (තිමුලකං)

යථා හෙතුමුලකං එවං වික්ඛාරෙතබ්බං.

අවිගතමුලකං

අනුලොමපඨනීය ගණනා.

පටිච්චාරො

නභෙතූපච්චයා ආරම්භෙ දෙව, අනන්තරෙ දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අක්කමක්කෙ දෙව, නිස්සයෙ දෙව, උපනිස්සයෙ දෙව, පුරෙජාතෙ දෙව, ආසෙවනෙ දෙව, කමෙව දෙව, විපාකෙ එකං, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ක්කානෙ දෙව. මනෙත එකං, සමප්පන්නෙ දෙව, විප්පන්නෙ දෙව, අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව. (දුමුලකං)

නභෙතූපච්චයා නආරම්භපච්චයා, සහජාතෙ එකං, අක්කමක්කෙ එකං, නිස්සයෙ එකං, කමෙව එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්පන්නෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (තිමුලකං)

නභෙතූපච්චයා නආරම්භපච්චයා නඅධිපතීපච්චයා නඅනන්තරපච්චයා නසමනන්තරපච්චයා නඅක්කමක්කෙපච්චයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, කමෙව එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්පන්නෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සබ්බස්ස එකං. (සත්තමුලකං)

නභෙතූපච්චයා නආරම්භපච්චයා නඅධිපතීපච්චයා නඅනන්තරපච්චයා නසමනන්තරපච්චයා නඅක්කමක්කෙපච්චයා නඋපනිස්සයපච්චයා නපුරෙජාතපච්චයා නපච්ජාජාතපච්චයා නආසෙවනපච්චයා යාවා'සෙවනා සබ්බං සද්ධං. නකමෙව ගණිතෙ පක්ඛපක්ඛා භොතති. නකමිපච්චයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (දසමුලකං)

නභෙතූපච්චයා නආරම්භපච්චයා නඅධිපතීපච්චයා නඅනන්තරපච්චයා නසමනන්තරපච්චයා නඅක්කමක්කෙපච්චයා නඋපනිස්සයපච්චයා නපුරෙජාතපච්චයා නපච්ජාජාතපච්චයා නආසෙවනපච්චයා නකමිපච්චයා නවිපාකපච්චයා නආභාරපච්චයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (වුද්දසමුලකං)

නභෙතූපච්චයා නආරම්භපච්චයා නඅධිපතීපච්චයා නඅනන්තරපච්චයා නසමනන්තරපච්චයා නඅක්කමක්කෙපච්චයා නඋපනිස්සයපච්චයා නපුරෙජාතපච්චයා නපච්ජාජාතපච්චයා නආසෙවනපච්චයා නකමිපච්චයා නවිපාකපච්චයා නආභාරපච්චයා නඉන්ද්‍රියපච්චයා නක්කානපච්චයා නමග්ගපච්චයා නසමප්පන්නපච්චයා නවිප්පන්නපච්චයා, නොනත්ථිපච්චයා, නොවිගතපච්චයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (වුද්දසමුලකං)

නභෙතූමුලකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නආරම්මණපට්ඨයා හෙතුයා පඤ්ඤා, අධිපතියා පඤ්ඤා, සහජාතෙ පඤ්ඤා, අඤ්ඤාමඤ්ඤා එකං, නික්ඛයෙ පඤ්ඤා, කමම්ම පඤ්ඤා, විපාකෙ එකං, ආභාරෙ පඤ්ඤා, ඉන්ද්‍රියෙ පඤ්ඤා, ක්කානෙ පඤ්ඤා, මග්ගෙ පඤ්ඤා, විප්පයුක්ඛෙ පඤ්ඤා, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

නආරම්මණපට්ඨයා නහෙතුපට්ඨයා සහජාතෙ එකං, අඤ්ඤාමඤ්ඤා එකං, නික්ඛයෙ එකං, කමම්ම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්පයුක්ඛෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං.

යථා හෙතුමුලකං.

නආරම්මණමුලකං.

නඅධිපතිපට්ඨයා හෙතුයා නව, ආරම්මණෙ කීණි, අනන්තරෙ කීණි, සමනන්තරෙ කීණි, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා කීණි, නික්ඛයෙ නව, උපනික්ඛයෙ කීණි, පුරෙජාතෙ කීණි, ආසෙවනෙ කීණි, කමම්ම නව, විපාකෙ එකං, ආභාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්කානෙ නව, මග්ගෙ නව, සමප්පයුක්ඛෙ කීණි, විප්පයුක්ඛෙ නව, අත්ථියා නව, නත්ථියා කීණි, විගතෙ කීණි, අවිගතෙ නව. (දුමුලකං)

නඅධිපතිපට්ඨයා නහෙතුපට්ඨයා ආරම්මණෙ දෙව, අනන්තරෙ දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤාමඤ්ඤා දෙව, නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, පුරෙජාතෙ දෙව, ආසෙවනෙ දෙව, කමම්ම දෙව, විපාකෙ එකං, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ක්කානෙ දෙව, මග්ගෙ එකං, සමප්පයුක්ඛෙ දෙව, විප්පයුක්ඛෙ දෙව, අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව. (තිමුලකං)

නඅධිපතිපට්ඨයා නහෙතුපට්ඨයා නආරම්මණපට්ඨයා සහජාතෙ එකං, අඤ්ඤාමඤ්ඤා එකං, නික්ඛයෙ එකං, කමම්ම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්පයුක්ඛෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. සංඛින්නං. (වතුමුලකං)

නඅධිපතිමුලකං.

නඅනන්තරපට්ඨයා නසමනන්තරපට්ඨයා නඅඤ්ඤාමඤ්ඤාපට්ඨයා නඋපනික්ඛයපට්ඨයා හෙතුයා පඤ්ඤා, අධිපතියා පඤ්ඤා, සහජාතෙ පඤ්ඤා, අඤ්ඤාමඤ්ඤා එකං, නික්ඛයෙ පඤ්ඤා, කමම්ම පඤ්ඤා, විපාකෙ එකං, ආභාරෙ පඤ්ඤා, ඉන්ද්‍රියෙ පඤ්ඤා, ක්කානෙ පඤ්ඤා, මග්ගෙ පඤ්ඤා, විප්පයුක්ඛෙ පඤ්ඤා, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නඋපනික්ඛයපච්චයා නභෙතූපච්චයා සහජාතෙ එකං, අඤ්ඤා-
මඤ්ඤා එකං, නික්ඛයෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ
එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං, විප්පයුතෙ එකං, අත්ථියා එකං,
අවිගතෙ එකං, සංඛින්නං. (තිමුලකං)

න අනන්තරාදිමුලකං.

නපුරෙජාතපච්චයා භෙතූයා සත්ත, ආරම්භණේ තිණි, අධිපතියා
සත්ත, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ සත්ත, අඤ්ඤා-
මඤ්ඤා තිණි, නික්ඛයෙ සත්ත, උපනික්ඛයෙ තිණි, ආසෙවනෙ තිණි,
කමෙම සත්ත, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ
සත්ත, මග්ගෙ සත්ත, සම්පයුතෙ තිණි, විප්පයුතෙ පඤ්ච, අත්ථියා
සත්ත, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ සත්ත. (දුමුලකං)

නපුරෙජාතපච්චයා නභෙතූපච්චයා ආරම්භණේ දෙව, අනන්තරෙ
දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤාමඤ්ඤා දෙව,
නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, ආසෙවනෙ එකං, කමෙම දෙව,
විපාකෙ එකං, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ඤානෙ දෙව,
මග්ගෙ එකං, සම්පයුතෙ දෙව, විප්පයුතෙ එකං, අත්ථියා දෙව,
විගතෙ දෙව, අවිගතෙ දෙව. (තිමුලකං).

නපුරෙජාතපච්චයා නභෙතූපච්චයා නආරම්භණපච්චයා සහජාතෙ
එකං, අඤ්ඤාමඤ්ඤා එකං, නික්ඛයෙ එකං, කමෙම එකං,
විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං,
විප්පයුතෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛින්නං.
නත්ථියා දෙව. (වතුමුලකං).

නපුරෙජාතමුලකං.

නපච්චජාතපච්චයා භෙතූයා නව, ආරම්භණේ තිණි, අධිපතියා
නව, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ නව, අඤ්ඤා-
මඤ්ඤා තිණි, නික්ඛයෙ නව, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ
තිණි, ආසෙවනෙ තිණි, කමෙම නව, විපාකෙ එකං, ආභාරෙ
නව, ඉන්ද්‍රියෙ නව, ඤානෙ නව, මග්ගෙ නව, සම්පයුතෙ තිණි,
විප්පයුතෙ නව, අත්ථියා නව, නත්ථියා තිණි, විගතෙ තිණි,
අවිගතෙ නව. (දුමුලකං).

නපච්චජාතපච්චයා නභෙතූපච්චයා ආරම්භණේ දෙව, අනන්තරෙ
දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤාමඤ්ඤා දෙව,
නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, පුරෙජාතෙ දෙව ආසෙවනෙ
දෙව, කමෙම දෙව, විපාකෙ එකං, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ඤානෙ දෙව, මග්ගෙ එකං, සමපයුනෙ දෙව, විපයුනෙ දෙව, අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව, (තිවුලකං).

නපච්ඡාජාතපට්ඨයා නගෙනුපට්ඨයා නආරමිණපට්ඨයා සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, කමම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං විපයුනෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛින්නං. (චතුමුලකං)

නපච්ඡාජාතමුලකං.

නආසෙවනපට්ඨයා හෙතුයා නව, ආරමිණෙ තිණි, අධිපතියා නව, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නික්ඛයෙ නව, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ තිණි, කමම නව, විපාකෙ එකං, ආභාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ඤානෙ නව, මග්ගෙ නව, සමපයුනෙ තිණි, විපයුනෙ නව, අත්ථියා නව, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ නව. (දුමුලකං).

නආසෙවනපට්ඨයා නගෙනුපට්ඨයා ආරමිණෙ දෙව, අනන්තරෙ දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤමඤ්ඤ දෙව, නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, පුරෙජාතෙ දෙව, කමම දෙව, විපාකෙ එකං ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ඤානෙ දෙව, මග්ගෙ එකං, සමපයුනෙ දෙව, විපයුනෙ දෙව, අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව. (තිවුලකං).

නආසෙවනපට්ඨයා නගෙනුපට්ඨයා නආරමිණපට්ඨයා සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, කමම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං, විපයුනෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛින්නං. (චතුමුලකං)

නආසෙවනමුලකං.

නකමෙපට්ඨයා හෙතුයා තිණි, ආරමිණෙ තිණි, අධිපතියා තිණි, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ තිණි, අඤ්ඤමඤ්ඤ තිණි, නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ තිණි, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ඤානෙ තිණි, මග්ගෙ තිණි, සමපයුනෙ තිණි, විපයුනෙ තිණි, අත්ථියා තිණි, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ තිණි. (දුමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කම්මපට්ඨයා නහෙතුපට්ඨයා ආරම්භේ ඵකං, අනන්තරෙ ඵකං, සමනන්තරෙ ඵකං, සහජාතෙ ඵකං, අඤ්ඤමඤ්ඤ ඵකං, නික්ඛයෙ ඵකං, උපනික්ඛයෙ ඵකං, පුරෙජාතෙ ඵකං, ආසෙවනෙ ඵකං, ආහාරෙ ඵකං, ඉන්ද්‍රියෙ ඵකං, ක්කාමනෙ ඵකං, සම්පයුතෙ ඵකං, විපයුතෙ ඵකං, අත්ථියා ඵකං, නත්ථියා ඵකං, විගතෙ ඵකං, අවිගතෙ ඵකං. (තිමුලකං)

නකම්මපට්ඨයා නහෙතුපට්ඨයා නආරම්භේපට්ඨයා සහජාතෙ ඵකං, අඤ්ඤමඤ්ඤ ඵකං, නික්ඛයෙ ඵකං, ආහාරෙ ඵකං, අත්ථියා ඵකං, අවිගතෙ ඵකං, සංඛින්නං. (චතුමුලකං)

කම්මමුලකං.

නව්පාකපට්ඨයා හෙතුයා නව, ආරම්භේ තිණි, අධිපතියා නව, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නික්ඛයෙ නව, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ තිණි, කම්මෙ නව, ආහාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්කාමනෙ නව, මග්ගෙ නව, සම්පයුතෙ තිණි, විපයුතෙ නව, අත්ථියා නව, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ නව. (දුමුලකං)

නව්පාකපට්ඨයා නහෙතුපට්ඨයා ආරම්භේ දෙව, අනන්තරෙ දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤමඤ්ඤ දෙව, නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, පුරෙජාතෙ දෙව, ආසෙවනෙ දෙව, කම්මෙ දෙව, ආහාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ක්කාමනෙ දෙව, මග්ගෙ ඵකං, සම්පයුතෙ දෙව, විපයුතෙ දෙව, අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව. (තිමුලකං)

නව්පාකපට්ඨයා නහෙතුපට්ඨයා නආරම්භේපට්ඨයා සහජාතෙ ඵකං, අඤ්ඤමඤ්ඤ ඵකං, නික්ඛයෙ ඵකං, කම්මෙ ඵකං, ආහාරෙ ඵකං, ඉන්ද්‍රියෙ ඵකං, ක්කාමනෙ ඵකං, විපයුතෙ ඵකං, අත්ථියා ඵකං, අවිගතෙ ඵකං සංඛින්නං. (චතුමුලකං)

නව්පාකමුලකං.

නආහාරපට්ඨයා සහජාතෙ ඵකං, අඤ්ඤමඤ්ඤ ඵකං, නික්ඛයෙ ඵකං, කම්මෙ ඵකං, ඉන්ද්‍රියෙ ඵකං, අත්ථියා ඵකං, අවිගතෙ ඵකං, සංඛින්නං. (දුමුලකං)

නආහාරමුලකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නග්‍රන්ථපට්ඨයා සහජාතෙ එකං, අක්කමකෙසෙ එකං, නිසසයෙ එකං, කමෙම එකං, ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (දුමුලකං)

නග්‍රන්ථයමුලකං.

නක්ඛානපට්ඨයා ආරම්භෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අක්කමකෙසෙ එකං, නිසසයෙ එකං, උපනිස්සයෙ එකං, පුරෙජාතෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, සමප්පන්නෙ එකං, විප්ප්පන්නෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං, සංඛින්නං. (දුමුලකං)

නක්ඛානමුලකං.

නමග්‍ගපට්ඨයා නහෙතුපට්ඨයා ආරම්භෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අක්කමකෙසෙ එකං, නිසසයෙ එකං, උපනිස්සයෙ එකං, පුරෙජාතෙ එකං, ආසෙවිතෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, සමප්පන්නෙ එකං, විප්ප්පන්නෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (නිමුලකං)

නමග්‍ගපට්ඨයා නහෙතුපට්ඨයා නආරම්භෙපට්ඨයා සහජාතෙ එකං, අක්කමකෙසෙ එකං, නිසසයෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්ප්පන්නෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛින්නං. (චතුමුලකං)

නමග්‍ගමුලකං.

නසමප්පන්නපට්ඨයා හෙතුයා පඤ්ඤා, අධිපතියා පඤ්ඤා, සහජාතෙ පඤ්ඤා, අක්කමකෙසෙ එකං, නිසසයෙ පඤ්ඤා, කමෙම පඤ්ඤා, විපාකෙ එකං, ආභාරෙ පඤ්ඤා, ඉන්ද්‍රියෙ පඤ්ඤා, ක්කානෙ පඤ්ඤා, මග්ගෙ පඤ්ඤා, විප්ප්පන්නෙ පඤ්ඤා, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

නසමප්පන්නපට්ඨයා නහෙතුපට්ඨයා සහජාතෙ එකං, අක්කමකෙසෙ එකං, නිසසයෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්ප්පන්නෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛින්නං. (නිමුලකං)

නසමප්පන්නමුලකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නවීකරණපරිව්‍යාපාරය හෙතෙම නීති, ආරම්භයේ නීති, අධිපතියා නීති, අනන්තරයේ නීති, සමන්තරයේ නීති, සහජාතයේ නීති, අක්ෂරයේ නීති, නිකායයේ නීති, උපනිකායයේ නීති, ආසං-
වනේ නීති, කමෙම නීති, විපාකයේ නීති, ආභාරයේ නීති, ඉන්ද්‍රියයේ
නීති, කුමාරයේ නීති, මග්ගයේ නීති, සමප්‍රසාරයේ නීති, අත්තියා
නීති, නාමයා නීති, විග්ගයේ නීති, අවිග්ගයේ නීති, (දුමුලකං)

නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය ආරම්භයේ දෙව, අනන්තරයේ
දෙව, සමන්තරයේ දෙව, සහජාතයේ දෙව, අක්ෂරයේ දෙව, නිකායයේ දෙව, උපනිකායයේ දෙව, ආසංවනේ එක, කමෙම දෙව,
ආභාරයේ දෙව, ඉන්ද්‍රියයේ දෙව, කුමාරයේ දෙව, මග්ගයේ එක, සමප්‍රසාරයේ
දෙව, අත්තියා දෙව නාමයා දෙව, විග්ගයේ දෙව, අවිග්ගයේ දෙව.
(නිමුලකං)

නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය සහජාතයේ
එක, අක්ෂරයේ එක, නිකායයේ එක, කමෙම එක, ආභාරයේ
එක, ඉන්ද්‍රියයේ එක, අත්තියා එක, අවිග්ගයේ එක, සංඛ්‍යා.
(විමුලකං)

නවීකරණපරිව්‍යාපාරය.

නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය හෙතෙම පඤ්ඤා, අධිපතියා
පඤ්ඤා, සහජාතයේ පඤ්ඤා, අක්ෂරයේ එක, නිකායයේ පඤ්ඤා,
කමෙම පඤ්ඤා, විපාකයේ එක, ආභාරයේ පඤ්ඤා, ඉන්ද්‍රියයේ පඤ්ඤා,
කුමාරයේ පඤ්ඤා, මග්ගයේ පඤ්ඤා, විප්‍රසාරයේ පඤ්ඤා, අත්තියා පඤ්ඤා,
අවිග්ගයේ පඤ්ඤා. (දුමුලකං)

නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය සහජාතයේ එක, අක්ෂර-
යේ එක, නිකායයේ එක, කමෙම එක, විපාකයේ එක, ආභාරයේ
එක, ඉන්ද්‍රියයේ එක, කුමාරයේ එක, අත්තියා එක, අවිග්ගයේ
එක. (නිමුලකං)

නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය නවීකරණ-
පරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය නවීකරණපරිව්‍යාපාරය
සහජාතයේ එක, නිකායයේ එක, කමෙම එක, විපාකයේ
එක, ආභාරයේ එක, ඉන්ද්‍රියයේ එක, කුමාරයේ එක, මග්ගයේ
එක, අත්තියා එක, අවිග්ගයේ එක, නවීකරණපරිව්‍යාපාරය, නවීකරණ-
පරිව්‍යාපාරය, සංඛ්‍යා. (අවසානිකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නකඛප්පවයා සහජාතෙ එකං, නික්ඛයෙ එකං, ආහාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, නොවිගතප්පවයා නහෙතුප්පවයා, සංඛින්නං.

නකඛප්පවයා නවිපාකප්පවයා නආහාරප්පවයා සහජාතෙ එකං, නික්ඛයෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, නොවිගතප්පවයා නහෙතුප්පවයා, සංඛින්නං.

නකඛ් ප්පවයා නවිපාකප්පවයා නආහාරප්පවයා නඉන්ද්‍රිය-ප්පවයා නක්ඛානප්පවයා නමග්ගප්පවයා නසම්ප්පුන්නප්පවයා නවිපසුන්නප්පවයා නොනන්තිප්පවයා සහජාතෙ එකං, නික්ඛයෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං.

පට්ඨනියානුලොමං.

පට්ඨව්වාරො¹.

සහජාතවාරො

කුසලං ධම්මං සහජාතො කුසලො ධම්මො උප්පජ්ඣති හෙතුප්පවයා, කුසලං එකං ඛන්ධං, සහජාතා තයො ඛන්ධා, තයො ඛන්ධො සහජාතො එකො ඛන්ධො, දෙව් සහජාතා දෙව් ඛන්ධා.

කුසලං ධම්මං සහජාතො අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතුප්පවයා: කුසලෙ ඛන්ධො සහජාතා වික්ඛසමුට්ඨානං රූපං.

කුසලං ධම්මං සහජාතො කුසලො ච අබ්‍යාකතො ච ධම්මො උප්පජ්ඣති හෙතුප්පවයා: කුසලං එකං ඛන්ධං සහජාතා තයො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, තයො ඛන්ධො සහජාතො එකො ඛන්ධො වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව් ඛන්ධො සහජාතා දෙව් ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං.

අකුසලං ධම්මං සහජාතො අකුසලො ධම්මො උප්පජ්ඣති හෙතුප්පවයා: අකුසලං එකං ඛන්ධං සහජාතා තයො ඛන්ධා, තයො ඛන්ධො සහජාතො එකො ඛන්ධො, දෙව් ඛන්ධො සහජාතා දෙව් ඛන්ධා.

අකුසලං ධම්මං සහජාතො අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතුප්පවයා: අකුසලෙ ඛන්ධො සහජාතං වික්ඛසමුට්ඨානං රූපං.

1. පට්ඨව්වාරො නිව්ඤ්ඤා. PTS.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අකුසලං ධම්මං සහජාතො අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : අකුසලං එකං ඛන්ධං සහජාතා තයො ඛන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, තයො ඛන්ධො සහජාතො එකො ඛන්ධො වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, දෙව ඛන්ධො සහජාතා දෙව ඛන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං.

අබ්‍යාකතං ධම්මං සහජාතො අබ්‍යාකතො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : විජාකාබ්‍යාකතං කිට්ඨාබ්‍යාකතං එකං ඛන්ධං සහජාතා, තයො ඛන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, තයො ඛන්ධො සහජාතො එකො ඛන්ධො වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, දෙව ඛන්ධො සහජාතා දෙව ඛන්ධා වික්‍ෂයමුට්ඨානඤ්ඤි රූපං, පටිසන්ධිසංඛණ්ණො විජාකාබ්‍යාකතං එකං ඛන්ධං සහජාතා තයො ඛන්ධා කට්ඨනා ච රූපං, තයො ඛන්ධො සහජාතො එකො ඛන්ධො කට්ඨනා ච රූපං. දෙව ඛන්ධො සහජාතා දෙව ඛන්ධා කට්ඨනා ච රූපං, ඛන්ධො සහජාතං චක්ඛු, චක්ඛුං සහජාතා ඛන්ධා, එකං මහාභූතං සහජාතා තයො මහාභූතා, තයො මහාභූතෙ සහජාතං එකං මහාභූතං, දෙව මහාභූතෙ සහජාතා දෙව මහාභූතා, මහාභූතෙ සහජාතං වික්‍ෂයමුට්ඨානං රූපං, කට්ඨනාරූපං උපාදය රූපං.

කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං සහජාතො අබ්‍යාකතො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : කුසලෙ ඛන්ධො ච මහාභූතෙ ච සහජාතං වික්‍ෂයමුට්ඨානං රූපං.

අකුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං සහජාතො අබ්‍යාකතො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : අකුසලෙ ඛන්ධො ච මහාභූතෙ ච සහජාතං වික්‍ෂයමුට්ඨානං රූපං. -පෙ-

(යථා පටිච්චාවාරෙ එවං විජාරෙනබ්බං.)

අනුලොමං.

හෙතුයා නව, ආරම්භණෙ තිණි, අධිපතියා නව, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ නව, අක්කමක්කෙ තිණි, නික්කයෙ නව, උපනික්කයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ තිණි, කමෙම නව, විජාතෙ එකං, ආහාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්‍රියානෙ නව, මග්ගෙ නව, සමපයුතෙ තිණි, විපපයුතෙ නව, අත්තියා නව, නත්තියා තිණි, විගතෙ තිණි, අවිගතෙ නව.

අනුලොමං.

යථා පටිච්චාවාරගණනා එවං ගණෙනබ්බං.

සහජාතවාරො

අකුසලං ධම්මං සහජාතො අකුසලො ධම්මො උප්පජ්ඣති න හෙතුපට්ඨයා : විචිකිච්ජාසහගතෙ උද්ධව්වසහගතෙ ඛන්ධෙ සහජාතො විචිකිච්ජාසහගතො උද්ධව්වසහගතො මොහො.

අබ්‍යාකතං ධම්මං සහජාතො අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති න හෙතුපට්ඨයා, අහෙතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං සහජාතා තයො ඛන්ධා, වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං, තයො ඛන්ධෙ සහජාතො එකො ඛන්ධො වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං, දෙව ඛන්ධෙ සහජාතා දෙව ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤි රූපං, අහෙතුක-පටිසන්ධිකඛණේ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං සහජාතා තයො ඛන්ධා කට්ඨනා ව රූපං, තයො ඛන්ධෙ සහජාතො එකො ඛන්ධො කට්ඨනා ව රූපං, දෙව ඛන්ධෙ සහජාතා දෙව ඛන්ධා කට්ඨනා ව රූපං, ඛන්ධෙ සහජාතං වජ්ඣිං, වජ්ඣිං සහජාතා ඛන්ධා, එකං මහාභූතං සහජාතා තයො මහාභූතා, තයො මහාභූතෙ සහජාතං එකං මහාභූතං, දෙව මහාභූතෙ සහජාතා දෙව මහාභූතා, මහාභූතෙ සහජාතං වික්ඛ-සමුට්ඨානං රූපං, කට්ඨනාරූපං, උපාදයරූපං, බාහිරං ආහාර-සමුට්ඨානං උතුසමුට්ඨානං අසංඝස්සකානං එකං මහාභූතං, සහජාතා තයො මහාභූතා -පෙ- මහාභූතෙ සහජාතං කට්ඨනාරූපං, උපාදය රූපං. -පෙ-

(යථා පටිච්චාරෙ එවං වික්ඛාරෙතබ්බං)

නහෙතුයා දෙව, නආරම්මණේ පඤ්ඤි, නඅධිපතියා නව, න අනන්තරෙ පඤ්ඤි, නසම්මනන්තරෙ පඤ්ඤි, නඅඤ්ඤමඤ්ඤ පඤ්ඤි, න උපනිස්සයෙ පඤ්ඤි, නපුරෙජාතෙ සත්ත, නපච්ජාජාතෙ නව, න ආසෙවනෙ නව, නකමෙමි තිණි, නවිපාකෙ නව, නආහාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නක්ඛාතෙ එකං, නමග්ගෙ එකං, නසම්පසුකෙත පඤ්ඤි, නවිපසුකෙත තිණි, නොනත්තියා පඤ්ඤි, නොවිගතෙ පඤ්ඤි.

පට්ඨනියං.

හෙතුපට්ඨයා නආරම්මණේ පඤ්ඤි, නඅධිපතියා නව, න අනන්තරෙ පඤ්ඤි, නසම්මනන්තරෙ පඤ්ඤි, නඅඤ්ඤමඤ්ඤ පඤ්ඤි, න උපනිස්සයෙ පඤ්ඤි, නපුරෙජාතෙ සත්ත, නපච්ජාජාතෙ නව, න ආසෙවනෙ නව, නකමෙමි තිණි, නවිපාකෙ නව, නසම්පසුකෙත පඤ්ඤි, නවිපසුකෙත තිණි, නොනත්තියා පඤ්ඤි, නොවිගතෙ පඤ්ඤි.

අනුලොමපට්ඨනියං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නහෙතුපව්වයා ආරම්භණේ දෙව, අනන්තරේ දෙව, සමනන්තරේ දෙව, සහජාතේ දෙව, අක්කුමිකෙකු දෙව, නිසසයෙ දෙව, උප-
නිසසයෙ දෙව, පුරෙජාතේ දෙව, ආසෙවනේ දෙව, කමෙව දෙව,
විපාකේ එකා, ආභාරේ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ක්කානේ දෙව, මග්ගේ
එකං, සමපසුකෙකු දෙව, විපසුකෙකු දෙව, අත්ථියා දෙව, නත්ථියා
දෙව, විගතේ දෙව, අවිගතේ දෙව, පච්චතියානුලොමං.

සහජාතවාරො.

පට්ඨවට්ඨං නාම සහජාතවට්ඨං, සහජාතවට්ඨං නාම පට්ඨවට්ඨං.¹

පව්වයවාරො

හෙතු

කුසලං ධම්මං පව්වයා කුසලො ධම්මො උප්පජ්ඣති හෙතුපව්වයා :
කුසලං එකං ඛන්ධං පව්වයා තයො ඛන්ධා, තතො ඛන්ධ පව්වයා
එකො ඛන්ධො, දෙව ඛන්ධ පව්වයා දෙව ඛන්ධා.

කුසලං ධම්මං පව්වයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතු-
පව්වයා : කුසලෙ ඛන්ධ පව්වයා වික්ඛසමුට්ඨානං රූපං.

කුසලං ධම්මං පව්වයා කුසලො ච අබ්‍යාකතො ච ධම්මො
උප්පජ්ඣති හෙතුපව්වයා : කුසලං එකං ඛන්ධං පව්වයා තයො ඛන්ධා
වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, තයො ඛන්ධ පව්වයා එකො ඛන්ධො
වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව ඛන්ධ පව්වයා දෙව ඛන්ධා වික්ඛ-
සමුට්ඨානාඤ්ඤි රූපං.

අකුසලං ධම්මං පව්වයා අකුසලො ධම්මො උප්පජ්ඣති හෙතු-
පව්වයා : අකුසලං එකං ඛන්ධං පව්වයා තයො ඛන්ධා, තයො
ඛන්ධ පව්වයා එකො ඛන්ධො, දෙව ඛන්ධ පව්වයා දෙව ඛන්ධා.

අකුසලං ධම්මං පව්වයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතු-
පව්වයා : අකුසලෙ ඛන්ධ පව්වයා වික්ඛසමුට්ඨානං රූපං.

අකුසලං ධම්මං පව්වයා අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො
උප්පජ්ඣති හෙතුපව්වයා : අකුසලං එකං ඛන්ධං පව්වයා තයො
ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, තයො ඛන්ධ පව්වයා එකො ඛන්ධො
වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව ඛන්ධ පව්වයා දෙව ඛන්ධා වික්ඛ-
සමුට්ඨානාඤ්ඤි රූපං.

1. පට්ඨවට්ඨං නාම සහජාතවට්ඨං, සහජාතවට්ඨං නාම පට්ඨවට්ඨං - P.T.S. සහ.
පට්ඨවට්ඨං නාම සහජාතවට්ඨං, සහජාතවට්ඨං නාම පට්ඨවට්ඨං - මජ්ඣ. ඩිට්ඨ.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා : වීජාකාබ්‍යාකතං කීරියාබ්‍යාකතං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, තයො ඛන්ධො පට්ඨයා එකො ඛන්ධො වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, දෙව ඛන්ධො පට්ඨයා දෙව ඛන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤි රූපං, පටිසන්ධිකඛණේ වීජාකාබ්‍යාකතං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා කට්ඨනා ව රූපං, තයො ඛන්ධො පට්ඨයා එකො ඛන්ධො කට්ඨනා ව රූපං, දෙව ඛන්ධො පට්ඨයා දෙව ඛන්ධා කට්ඨනා ව රූපං, ඛන්ධො පට්ඨයා වස්ත්‍රී, වස්ත්‍රී. පඤ්චයා ඛන්ධා, එකං මහාභූතං පට්ඨයා තයො මහාභූතා, තයො මහාභූතෙ පට්ඨයා එකං මහාභූතං, දෙව මහාභූතෙ පට්ඨයා දෙව මහාභූතා, මහාභූතෙ පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං කට්ඨනා රූපං, උපාදය රූපං, වස්ත්‍රී. පට්ඨයා වීජාකාබ්‍යාකතා කීරියාබ්‍යාකතා ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති හෙතු-පට්ඨයා : වස්ත්‍රී. පට්ඨයා කුසලා ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ජති හෙතු-පට්ඨයා වස්ත්‍රී. පට්ඨයා අකුසලා ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා කුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා : වස්ත්‍රී. පට්ඨයා කුසලා ඛන්ධා, මහාභූතෙ පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා : වස්ත්‍රී. පඤ්චයා අකුසලා ඛන්ධා, මහාභූතෙ පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං.

කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා : කුසලං එකං ඛන්ධඤ්ඤි වස්ත්‍රීඤ්ඤි පට්ඨයා තයො ඛන්ධා, තයො ඛන්ධො ව වස්ත්‍රීඤ්ඤි පට්ඨයා එකො ඛන්ධො, දෙව ඛන්ධො ව වස්ත්‍රීඤ්ඤි පට්ඨයා දෙව ඛන්ධා.

කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා : කුසලෙ ඛන්ධො ව මහාභූතෙ ව පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං.

කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං පට්ඨයා කුසලො ව අබ්‍යාකතො ව ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා : කුසලං එකං ඛන්ධො ව වස්ත්‍රී. ව පට්ඨයා තයො ඛන්ධා, තයො ඛන්ධො ව වස්ත්‍රී. ව පට්ඨයා එකො ඛන්ධො, දෙව ඛන්ධො ව වස්ත්‍රී. ව පට්ඨයා දෙව ඛන්ධා, කුසලෙ ඛන්ධො ව මහාභූතෙ ව පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලයේ අබ්‍යාකතයේ ධර්ම පව්වයා අකුසලො ධර්මො උපපජ්ඣති හෙතුපව්වයා : අකුසලං එකං ඛන්ධං ව චක්ඛං ව පඤ්ඤා තයො ඛන්ධා, තයො ඛන්ධෙ ව චක්ඛං ව පව්වයා එකො ඛන්ධො, දෙව ඛන්ධෙ ව චක්ඛං ව පඤ්ඤා දෙව ඛන්ධා.

අකුසලයේ අබ්‍යාකතයේ ධර්ම පව්වයා අබ්‍යාකතො ධර්මො උපපජ්ඣති හෙතුපව්වයා : අකුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පව්වයා වික්ඛසමුට්ඨානං රූපං.

අකුසලයේ අබ්‍යාකතයේ ධර්ම පව්වයා අකුසලො ව අබ්‍යාකතො ව ධර්මො උපපජ්ඣති හෙතුපව්වයා : අකුසලං එකං ඛන්ධං ව චක්ඛං ව පව්වයා තයො ඛන්ධා, තයො ඛන්ධෙ ව චක්ඛං ව පව්වයා එකො ඛන්ධො, දෙව ඛන්ධෙ ව චක්ඛං ව පඤ්ඤා දෙව ඛන්ධා, අකුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පව්වයා වික්ඛසමුට්ඨානං රූපං.

ආරම්භණ

කුසලං ධර්මං පව්වයා කුසලො ධර්මො උපපජ්ඣති ආරම්භණපව්වයා : කුසලං එකං ඛන්ධං පව්වයා තයො ඛන්ධා, තයො ඛන්ධෙ පව්වයා එකො ඛන්ධො, දෙව ඛන්ධෙ පව්වයා දෙව ඛන්ධා.

අකුසලං ධර්මං පව්වයා අකුසලො ධර්මො උපපජ්ඣති ආරම්භණපව්වයා : අකුසලං එකං ඛන්ධං පව්වයා තයො ඛන්ධා, තයො ඛන්ධෙ පව්වයා එකො ඛන්ධො, දෙව ඛන්ධෙ පව්වයා දෙව ඛන්ධා.

අබ්‍යාකතං ධර්මං පව්වයා අබ්‍යාකතො ධර්මො උපපජ්ඣති ආරම්භණපව්වයා : විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පව්වයා තයො ඛන්ධා, තයො ඛන්ධෙ පව්වයා එකො ඛන්ධො, දෙව ඛන්ධෙ පඤ්ඤා දෙව ඛන්ධා, පටිසංධිකඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං පව්වයා තයො ඛන්ධා, තයො ඛන්ධෙ පඤ්ඤා එකො ඛන්ධො, දෙව ඛන්ධෙ පව්වයා දෙව ඛන්ධා, චක්ඛායතනං පඤ්ඤා චක්ඛවිඤ්ඤාණං සොනායතනං පව්වයා සොනවිඤ්ඤාණං, සානායතනං පව්වයා සානවිඤ්ඤාණං, ජිව්හායතනං පව්වයා ජිව්හාවිඤ්ඤාණං, කායායතනං පව්වයා කායවිඤ්ඤාණං, චක්ඛං පව්වයා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා.

අබ්‍යාකතං ධර්මං පව්වයා කුසලො ධර්මො උපපජ්ඣති ආරම්භණපව්වයා : චක්ඛං පව්වයා කුසලො ඛන්ධා, අබ්‍යාකතං ධර්මං පව්වයා අකුසලො ධර්මො උපපජ්ඣති ආරම්භණපව්වයා, චක්ඛං පව්වයා අකුසලො ඛන්ධා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති ආරම්භපට්ඨයා : කුසලං එකං ඛන්ධඤ්ඤා චිත්තං ච පට්ඨයා තයො ඛන්ධා -පෙ- ද්වෙ ඛන්ධෙ ච චිත්තං ච පට්ඨයා ද්වෙ ඛන්ධා.

අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ජති ආරම්භපට්ඨයා : අකුසලං එකං ඛන්ධං ච චිත්තං ච පට්ඨයා තයො ඛන්ධා -පෙ- ද්වෙ ඛන්ධෙ ච චිත්තං ච පට්ඨයා ද්වෙ ඛන්ධා,

අධිපති

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති අධිපතිපට්ඨයා : කුසලං එකං ඛන්ධං පට්ඨයා තිණි.

අකුසලං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ජති අධිපතිපට්ඨයා : අකුසලං ධම්මං එකං ඛන්ධං පට්ඨයා තිණි.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති අධිපතිපට්ඨයා : විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, එකං මහාභූතං පට්ඨයා තයො මහාභූතා, මහාභූතෙ පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං, උපාදයරූපං, චිත්තං පට්ඨයා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති අධිපතිපට්ඨයා : චිත්තං පට්ඨයා කුසලො ඛන්ධා. -පෙ-

(යථා හෙතුපට්ඨයා එවං විඤ්ඤාපට්ඨං.)

අනන්තර

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති අනන්තරපට්ඨයා, සමනන්තර පට්ඨයා -පෙ-

(යථා ආරම්භපට්ඨයා එවං විඤ්ඤාපට්ඨං.)

සහජාත

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති සහජාතපට්ඨයා : කුසලං එකං ඛන්ධං පට්ඨයා තිණි. අකුසලං ධම්මං පට්ඨයා තිණි.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති සහජාතපට්ඨයා : විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, පටිසන්ධිකම්මණෙ එකං මහාභූතං පට්ඨයා බාහිරං ආභාරසමුට්ඨානං, උකුසමුට්ඨානං,

අසඤ්ඤාසන්නානං එකං මහාභූතං පව්වියා, -පෙ- මහාභූතෙ පව්වියා කට්ඨකාරූපං, උපාද්‍යාරූපං, චක්ඛායතනං පව්වියා චක්ඛුවීඤ්ඤාණං, -පෙ- කායායතනං පව්වියා කායවීඤ්ඤාණං, වක්ඛං පව්වියා වීජාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං පව්වියා කුසලො ධම්මො උප්පජ්ජති සහජාත පව්වියා: වක්ඛං පව්වියා කුසලා ඛන්ධා. -පෙ-

(යථා හෙතුපව්වියා එවං වීජාරෙතබ්බං.)

කුසලං ධම්මං පව්වියා කුසලො ධම්මො උප්පජ්ජති අඤ්ඤා-
මඤ්ඤපව්වියා: එකං අකුසලං ධම්මං පව්වියා අකුසලො ධම්මො
උප්පජ්ජති අඤ්ඤාමඤ්ඤපව්වියා එකං.

අබ්‍යාකතං ධම්මං පව්වියා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති
අඤ්ඤාමඤ්ඤපව්වියා: වීජාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං
පව්වියා තයො ඛන්ධා, -පෙ- දෙව ඛන්ධං පව්වියා දෙව ඛන්ධා.
පටිසන්ධිකම්මණේ වීජාකාබ්‍යාකතං එකං ඛන්ධං පව්වියා තයො ඛන්ධා
වක්ඛං ව -පෙ- දෙව ඛන්ධං පව්වියා දෙව ඛන්ධා වක්ඛං ව, ඛන්ධං
පව්වියා වක්ඛං, වක්ඛං පව්වියා ඛන්ධා, එකං මහාභූතං පව්වියා තයො
මහාභූතා, -පෙ- දෙව මහාභූතෙ පව්වියා දෙව මහාභූතා, බාහිරං
ආභාරසමුප්පාදනං උතුසමුප්පාදනං අසඤ්ඤාසන්නානං එකං මහාභූතං
පව්වියා තයො මහාභූතා -පෙ- දෙව මහාභූතෙ පව්වියා දෙව
මහාභූතා, චක්ඛායතනං පව්වියා චක්ඛුවීඤ්ඤාණං -පෙ- කායායතනං
පව්වියා කායවීඤ්ඤාණං, වක්ඛං පව්වියා වීජාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා
ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං පව්වියා කුසලො ධම්මො උප්පජ්ජති අඤ්ඤා-
මඤ්ඤපව්වියා: වක්ඛං පව්වියා කුසලා ඛන්ධා. -පෙ-

(යථා ආරම්මණපව්වියා එවං වීජාරෙතබ්බං.)

නිසසය

කුසලං ධම්මං පව්වියා කුසලො ධම්මො උප්පජ්ජති නිසසය
පව්වියා: කුසලං එකං ඛන්ධං පව්වියා තයො ඛන්ධා. -පෙ-

(යථා සහජාතපව්වියං එවං වීජාරෙතබ්බං.)

උපනිසසය

කුසලං ධම්මං පව්වියා කුසලො ධම්මො උප්පජ්ජති උපනිසසය
පව්වියා: කුසලං එකං ඛන්ධං පව්වියා. -පෙ- (ආරම්මණපව්විය සදීපං.)

පුරෙජාත

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාත-පට්ඨයා. කුසලං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා -පෙ- දෙව ඛන්ධෙ පට්ඨයා දෙව ඛන්ධා, වත්ථුං පුරෙජාතපට්ඨයා.

අකුසලං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාත පට්ඨයා, අකුසලං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා, -පෙ- දෙව ඛන්ධෙ පට්ඨයා දෙව ඛන්ධා, වත්ථුං පුරෙජාතපට්ඨයා.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති පුරෙජාතපට්ඨයා: විජාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා. -පෙ- දෙව ඛන්ධෙ පට්ඨයා දෙව ඛන්ධා වත්ථුං පුරෙජාතපට්ඨයා චක්ඛායතනං පට්ඨයා චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායායතනං පට්ඨයා කායවිඤ්ඤාණං, වත්ථුං පට්ඨයා විජාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා, වත්ථුං පුරෙජාතපට්ඨයා.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාතපට්ඨයා: වත්ථුං පට්ඨයා කුසලා ඛන්ධා, වත්ථුං පුරෙජාතපට්ඨයා අබ්‍යාකතං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාත-පට්ඨයා, වත්ථුං පට්ඨයා අකුසලා ඛන්ධා, වත්ථුං පුරෙජාතපට්ඨයා.

කුසලං අබ්‍යාකතං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාතපට්ඨයා: කුසලං එකං ඛන්ධං ව වත්ථුං ව පට්ඨයා තයො ඛන්ධා, -පෙ- දෙව ඛන්ධෙ ව වත්ථුං ව පට්ඨයා දෙව ඛන්ධා. වත්ථුං පුරෙජාතපට්ඨයා.

අකුසලං අබ්‍යාකතං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාතපට්ඨයා: අකුසලං එකං ඛන්ධං ව වත්ථුං ව පට්ඨයා තයො ඛන්ධා, -පෙ- දෙව ඛන්ධෙ ව වත්ථුං ව පට්ඨයා දෙව ඛන්ධා, වත්ථුං පුරෙජාතපට්ඨයා.

ආසෙවන

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ඣති ආසෙවන-පට්ඨයා: කුසලං එකං ඛන්ධං පට්ඨයා -පෙ- අකුසලං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ඣති ආසෙවනපට්ඨයා, අකුසලං එකං ඛන්ධං පට්ඨයා. -පෙ-

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති ආසෙවනපට්ඨයා: කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තයො ඛන්ධෙ පථවියා එකො ඛන්ධො, දෙව ඛන්ධෙ පථවියා දෙව ඛන්ධො, චන්ද්‍රිං පථවියා කීරියාබ්‍යාකතා ඛන්ධො.

අබ්‍යාකතං ධම්මං පථවියා කුසලො ධම්මො උප්පජ්ජති ආසෙවන-පථවියා: චන්ද්‍රිං පථවියා කුසලා ඛන්ධො.

අබ්‍යාකතං ධම්මං පථවියා අකුසලො¹ ධම්මො උප්පජ්ජති ආසෙවනපථවියා: චන්ද්‍රිං පථවියා අකුසලා ඛන්ධො.

කුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පථවියා -පෙ- අකුසලං ච අබ්‍යාකතඤ්ඤා ධම්මං පථවියා අකුසලො ධම්මො උප්පජ්ජති ආසෙවන-පථවියා: අකුසලං එකං ඛන්ධං ච චන්ද්‍රිං ච පථවියා තයො ඛන්ධො, -පෙ-

කමම

කුසලං ධම්මං පථවියා කුසලො ධම්මො උප්පජ්ජති කම්මපථවියා: කුසලං එකං ඛන්ධං පථවියා තීණි.

අකුසලං ධම්මං පථවියා අකුසලො ධම්මො උප්පජ්ජති කම්ම-පථවියා: තීණි.

අබ්‍යාකතං ධම්මං පථවියා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති කම්මපථවියා: විපාකාබ්‍යාකතං කීරියාබ්‍යාකතං එකං ඛන්ධං පථවියා -පෙ- පටිසන්ධිකඛණේ එකං මහාභූතං පථවියා -පෙ- අසඤ්ඤ-සත්තානං එකං මහාභූතං පථවියා, මහාභූතෙ පථවියා කටන්තා රූපං, උපාදයරූපං, චක්ඛායතනං පථවියා චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායායතනං පථවියා කායවිඤ්ඤාණං, චන්ද්‍රිං පථවියා විපාකාබ්‍යාකතා කීරියාබ්‍යාකතා ඛන්ධො.

අබ්‍යාකතං ධම්මං පථවියා කුසලො ධම්මො උප්පජ්ජති කම්ම-පථවියා: චන්ද්‍රිං පථවියා කුසලා ඛන්ධො අබ්‍යාකතං ධම්මං පථවියා අකුසලො ධම්මො උප්පජ්ජති කම්මපථවියා, චන්ද්‍රිං පථවියා අකුසලා ඛන්ධො.

කුසලං ච අබ්‍යාකතඤ්ඤා ධම්මං පථවියා කුසලො ච අබ්‍යාකතො ච ධම්මො උප්පජ්ජති කම්මපථවියා.

අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පථවියා අකුසලො ච අබ්‍යා-කතො ච ධම්මො උප්පජ්ජති කම්මපථවියා: අකුසලං එකං ඛන්ධඤ්ඤා චන්ද්‍රිං ච පථවියා -පෙ- අකුසලෙ ඛන්ධෙ ච මහාභූතෙ ච පථවියා වික්ඛසමුට්ඨානං රූපං.

1. අකුසලා - මු. ප. සන්තය.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාක

අඛ්‍යාතනං ධම්මං පට්ඨයා අඛ්‍යාතනො ධම්මො උප්පජ්ජති විපාකපට්ඨයා : විපාකාඛ්‍යාතනං එකං ඛන්ධං පට්ඨයා -පෙ- පටි-සන්ධිකඛණේ එකං මහාභූතං පට්ඨයා -පෙ- චක්ඛායතනං පට්ඨයා චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායායතනං පට්ඨයා කායවිඤ්ඤාණං, චක්ඛුං පට්ඨයා විපාකාඛ්‍යාතනා ඛන්ධා.

ආහාර

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති ආහාර-පට්ඨයා : කුසලං එකං ඛන්ධං පට්ඨයා කීඨි. අකුසලං ධම්මං පට්ඨයා කීඨි.

අඛ්‍යාතනං ධම්මං පට්ඨයා අඛ්‍යාතනො ධම්මො උප්පජ්ජති ආහාරපට්ඨයා : -පෙ- පටිසන්ධිකඛණේ ආහාරසමුප්පාදනං එකං මහාභූතං -පෙ- චක්ඛායතනං පට්ඨයා චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායායතනං පට්ඨයා කායවිඤ්ඤාණං, චක්ඛුං පට්ඨයා විපාකාඛ්‍යාතනා කිරියාඛ්‍යාතනා ඛන්ධා පරිපුණ්ණං.

ඉන්ද්‍රිය

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති ඉන්ද්‍රිය පට්ඨයා : -පෙ- අසඤ්ඤාසත්තානං එකං මහාභූතං පට්ඨයා -පෙ- චක්ඛායතනං පට්ඨයා චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායායතනං පට්ඨයා කායවිඤ්ඤාණං, චක්ඛුං පට්ඨයා විපාකාඛ්‍යාතනා කිරියාඛ්‍යාතනා ඛන්ධා, -පෙ- (ඉන්ද්‍රියපට්ඨයා යථා කම්මපට්ඨයා එවං විජාරෙ-තබ්බං).

ක්කාන්ත.

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති ක්කාන්තපට්ඨයා මග්ගපට්ඨයා -පෙ- (ක්කාන්තපට්ඨයා'පි මග්ගපට්ඨයා'පි යථා හෙතු-පට්ඨයා එවං විජාරෙතබ්බං.)

සමපයුක්ත

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති සමපයුක්ත-පට්ඨයා -පෙ- (ආරම්භිණපට්ඨයා සද්ධිසං).

විප්පයුක්ත

කුසලං ධම්මං පට්ඨයා කුසලො ධම්මො උප්පජ්ජති විප්පයුක්ත-පට්ඨයා : කුසලං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා පට්ඨයා -පෙ- දෙව ඛන්ධා පට්ඨයා දෙව ඛන්ධා, චක්ඛුං විප්පයුක්තපට්ඨයා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලං ධම්මං පරිචයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති විප්පයුක්ත-
පරිචයා, කුසලෙ ඛන්ධෙ පරිචයා වික්කසමුට්ඨානං රූපං, ඛන්ධෙ
විප්පයුක්තපරිචයා.

කුසලං ධම්මං පරිචයා කුසලො ව අබ්‍යාකතො ව ධම්මො
උප්පජ්ඣති විප්පයුක්තපරිචයා: කුසලං එකං ඛන්ධං පරිචයා තයො
ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, -පෙ- දෙච ඛන්ධෙ පරිචයා දෙච
ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, ඛන්ධා වත්ථිං විප්පයුක්තපරිචයා,
වික්කසමුට්ඨානං රූපං, ඛන්ධෙ විප්පයුක්තපරිචයා.

අකුසලං ධම්මං පරිචයා අකුසලො ධම්මො උප්පජ්ඣති විප්පයුක්ත-
පරිචයා: අකුසලං එකං ඛන්ධං පරිචයා තයො ඛන්ධා, -පෙ- දෙච
ඛන්ධෙ පරිචයා දෙච ඛන්ධා, වත්ථිං විප්පයුක්තපරිචයා.

අකුසලං ධම්මං පරිචයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති විප්ප-
යුක්තපරිචයා, අකුසලෙ ඛන්ධෙ පරිචයා වික්කසමුට්ඨානං රූපං
ඛන්ධෙ විප්පයුක්තපරිචයා.

අකුසලං ධම්මං පරිචයා අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො
උප්පජ්ඣති විප්පයුක්තපරිචයා, අකුසලං එකං ඛන්ධං පරිචයා
තයො ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං -පෙ- දෙච ඛන්ධෙ පරිචයා
දෙච ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, ඛන්ධා වත්ථිං විප්පයුක්තපරිචයා
වික්කසමුට්ඨානං රූපං ඛන්ධෙ විප්පයුක්තපරිචයා.

අබ්‍යාකතං ධම්මං පරිචයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
විප්පයුක්තපරිචයා: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං
පරිචයා තයො ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, -පෙ- දෙච ඛන්ධෙ
පරිචයා දෙච ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, ඛන්ධා වත්ථිං විප්ප-
යුක්තපරිචයා, වික්කසමුට්ඨානං රූපං ඛන්ධෙ විප්පයුක්තපරිචයා. පටි-
සන්ධිකමණේ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං පරිචයා තයො ඛන්ධා
කට්ඨනා ව රූපං -පෙ- දෙච ඛන්ධෙ පරිචයා දෙච ඛන්ධා
කට්ඨනා ව රූපං, ඛන්ධා වත්ථිං විප්පයුක්තපරිචයා, කට්ඨනාරූපං
ඛන්ධෙ විප්පයුක්තපරිචයා, ඛන්ධෙ පරිචයා වත්ථිං, වත්ථිං පරිචයා
ඛන්ධා: ඛන්ධා වත්ථිං විප්පයුක්තපරිචයා, වත්ථිං ඛන්ධෙ විප්පයුක්ත-
පරිචයා, එකං මහාභූතං පරිචයා -පෙ- මහාභූතෙ පරිචයා වික්ක-
සමුට්ඨානං රූපං, කට්ඨනාරූපං, උපාදය රූපං, ඛන්ධෙ විප්පයුක්ත-
පරිචයා, චක්ඛායතනං පරිචයා චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායායතනං
පරිචයා කායවිඤ්ඤාණං, වත්ථිං පරිචයා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යා-
කතා ඛන්ධා, වත්ථිං විප්පයුක්තපරිචයා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අබ්‍යාකතං ධම්මං පච්චියා කුසලො ධම්මො උපාජ්ජති විපා-
යුක්තපච්චියා: වත්ති. පච්චියා කුසලා ඛෙධා වත්ති. විපෙයුක්තපච්චියා.

අබ්‍යාකතං ධම්මං පච්චියා අකුසලො ධම්මො උපාජ්ජති විපා-
යුක්තපච්චියා: වත්ති. පච්චියා අකුසලා ඛෙධා වත්ති. විපෙයුක්ත-
පච්චියා.

අබ්‍යාකතං ධම්මං පච්චියා කුසලො ව අබ්‍යාකතො ව ධම්මො
උපාජ්ජති විපෙයුක්තපච්චියා: වත්ති. පච්චියා කුසලා ඛෙධා, මහා-
භූතෙ පච්චියා වික්කසම්මුඛානං රූපං, ඛෙධා වත්ති. විපෙයුක්ත-
පච්චියා, වික්කසම්මුඛානං රූපං ඛෙධා විපෙයුක්තපච්චියා.

අබ්‍යාකතං ධම්මං පච්චියා අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො
උපාජ්ජති විපෙයුක්තපච්චියා: වත්ති. පච්චියා අකුසලා ඛෙධා,
මහාභූතෙ පච්චියා වික්කසම්මුඛානං රූපං ඛෙධා වත්ති. විපෙයුක්ත-
පච්චියා, වික්කසම්මුඛානං රූපං, ඛෙධා විපෙයුක්තපච්චියා.

කුසලං අබ්‍යාකතං ධම්මං පච්චියා කුසලො ධම්මො
උපාජ්ජති විපෙයුක්තපච්චියා: කුසලං එකං ඛෙධා ව වත්ති. ව
පච්චියා තයො ඛෙධා, තයො ඛෙධා ව වත්ති. ව පච්චියා එකො
ඛෙධා, ඥා ඛෙධා ව වත්ති. ව පච්චියා ඥා ඛෙධා, වත්ති. විපා-
යුක්තපච්චියා.

කුසලං අබ්‍යාකතං ධම්මං පච්චියා අබ්‍යාකතො ධම්මො
උපාජ්ජති විපෙයුක්තපච්චියා: කුසලං ඛෙධා ව මහාභූතෙ ව
පච්චියා වික්කසම්මුඛානං රූපං ඛෙධා විපෙයුක්තපච්චියා.

කුසලං අබ්‍යාකතං ධම්මං පච්චියා කුසලො ව අබ්‍යා-
කතො ව ධම්මො උපාජ්ජති විපෙයුක්තපච්චියා: කුසලං එකං
ඛෙධා ව වත්ති. ව පච්චියා තයො ඛෙධා, තයො ඛෙධා ව
වත්ති. ව පච්චියා එකො ඛෙධා, ඥා ඛෙධා ව වත්ති. ව පච්චියා
ඥා ඛෙධා, කුසලං ඛෙධා ව මහාභූතෙ ව පච්චියා වික්කසම්මුඛානං
රූපං, ඛෙධා වත්ති. විපෙයුක්තපච්චියා වික්කසම්මුඛානං රූපං ඛෙධා
විපෙයුක්තපච්චියා.

අකුසලං අබ්‍යාකතං ධම්මං පච්චියා අකුසලො ධම්මො
උපාජ්ජති විපෙයුක්තපච්චියා: අකුසලං එකං ඛෙධා වත්ති. ව
පච්චියා තයො ඛෙධා -පෙ- ඥා ඛෙධා ව වත්ති. ව පච්චියා
ඥා ඛෙධා, වත්ති. විපෙයුක්තපච්චියා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අකුසලයේ අබ්‍යාකතයේ ධර්ම පව්වියා අබ්‍යාකතො ධර්මො උපපජ්ඣති විප්‍යුක්තපව්වියා: අකුසලෙ ඛෙධි ච මහාභූතෙ ච පව්වියා වික්ඛසමුට්ඨානං රූපං, ඛෙධි විප්‍යුක්තපව්වියා.

අකුසලයේ අබ්‍යාකතයේ ධර්ම පව්වියා අකුසලො ච අබ්‍යාකතො ච ධර්මො උපපජ්ඣති විප්‍යුක්තපව්වියා: අකුසලං එකං ඛෙධියේ වත්තං ච පව්වියා තයො ඛෙධියා -පෙ- දො ඛෙධියා අකුසලෙ ඛෙධි ච මහාභූතෙ ච පව්වියා වික්ඛසමුට්ඨානං රූපං, ඛෙධියා වත්තං විප්‍යුක්තපව්වියා වික්ඛසමුට්ඨානං රූපං, ඛෙධි විප්‍යුක්තපව්වියා.

කුසලං ධර්මං පව්වියා කුසලො ධර්මො උපපජ්ඣති අත්ථිපව්වියා -පෙ- (අත්ථිපව්වියා සහජාතපව්විය සද්ධිසං කාතඛං: නත්ථිපව්වියා විගතපව්වියා ආරම්භිණපව්විය සද්ධිසං. අවිගතපව්වියා සහජාතපව්විය සද්ධිසං).

හෙතුයා සත්තරස, ආරම්භිණ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤාමඤ්ඤා සත්ත, නිස්සයෙ සත්තරස, උපනිස්සයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කමමි සත්තරස, විපාකෙ එකං, ආභාරෙ සත්තරස ඉන්ද්‍රියෙ සත්තරස, ක්‍රියානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සමපසුකෙ සත්ත, විප්‍යුක්තෙ සත්තරස, අත්ථියා සත්තරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස.

හෙතුවව්වියා ආරම්භිණ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස -පෙ- අවිගතෙ සත්තරස. (දුමුලකං.)

හෙතුවව්වියා ආරම්භිණපව්වියා අධිපතියා සත්ත, සඛඛත්ථ සත්ත, විපාකෙ එකං, අවිගතෙ සත්ත. (තිමුලකං).

හෙතුවව්වියා ආරම්භිණපව්වියා අධිපතීපව්වියා අනන්තරපව්වියා සමනන්තරපව්වියා සහජාතපව්වියා අඤ්ඤාමඤ්ඤාපව්වියා නිස්සය පව්වියා උපනිස්සයපව්වියා පුරෙජාතපව්වියා ආසෙවනපව්වියා කමමි සත්ත, ආභාරෙ සත්ත, අවිගතෙ සත්ත. (චොදසමුලකං).

හෙතුවව්වියා ආරම්භිණපව්වියා -පෙ- පුරෙජාතපව්වියා ආසෙවනපව්වියා කමමිපව්වියා ආභාරපව්වියා -පෙ- විගතපව්වියා, අවිගතෙ සත්ත. (බාවිසමුලකං).

හෙතුපච්චයා ආරමුණුපච්චයා -පෙ- පුරෙජාතපච්චයා කමුච්චයා විපාකපච්චයා ආභාරෙ එකං, අවිගතෙ එකං. (සවිපාක-තෙරසමුලකං)

හෙතුපච්චයා ආරමුණුපච්චයා -පෙ- පුරෙජාතපච්චයා කමුච්චයා, විපාකපච්චයා ආභාරපච්චයා -පෙ- විගතපච්චයා, අවිගතෙ එකං. (සවිපාක ඛාවිසමුලකං)

හෙතුමූලකං

ආරමුණුපච්චයා හෙතුයා සත්ත, අධිපතියා සත්ත. -පෙ- (ආරමුණුමූලකං, යථා හෙතුමූලකං එවං විඤ්ඤානධර්මං).

අධිපතිපච්චයා හෙතුයා සත්තරස -පෙ-.

අනන්තරපච්චයා සමනන්තරපච්චයා හෙතුයා සත්ත. -පෙ-

සහජාතපච්චයා අඤ්ඤාමඤ්ඤාපච්චයා නික්ඛයපච්චයා උපනික්ඛය පච්චයා පුරෙජාතපච්චයා, -පෙ-

ආසෙවනපච්චයා හෙතුයා සත්ත, ආරමුණුපච්චයා සත්ත, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්ත, අඤ්ඤාමඤ්ඤා සත්ත, නික්ඛයෙ සත්ත, උපනික්ඛයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, කමමි සත්ත, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත මග්ගෙ සත්ත, සමප්පුරුෂෙ සත්ත, විප්පුරුෂෙ සත්ත, අත්තියා සත්ත, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත. (දුමුලකං).

කමුච්චයා -පෙ- විපාකපච්චයා හෙතුයා එකං, ආරමුණුපච්චයා එකං, අධිපතියා එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤාමඤ්ඤා එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, පුරෙජාතෙ එකං කමමි එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං, මග්ගෙ එකං, සමප්පුරුෂෙ එකං, විප්පුරුෂෙ එකං, අත්තියා එකං, නත්තියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (දුමුලකං)

කමච්චිපාකමූලකං

ආභාරපච්චයා ඉන්ද්‍රියපච්චයා ඤානපච්චයා මග්ගපච්චයා සමප්පුරුෂපච්චයා විප්පුරුෂපච්චයා අත්තියා නත්තියා විගතපච්චයා අවිගතපච්චයා හෙතුයා සත්තරස¹ ආරමුණුපච්චයා සත්ත, විගතෙ සත්ත.

පඨයවාගෙ අනුලොමං²

1. සත්ත-සිමු.

2. පඨයවාගෙ අනුලොමං නිවර්ත-³P.T.S.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පරිවෘත්තය.

නගනතු

අකුසලං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ඣති නගනතුපට්ඨයා, විචිකිල්පාසහගතෙ උද්ධව්වසහගතෙ ඛෙදි පට්ඨයා විචිකිල්පාසහගතො උද්ධව්වසහගතො මොහො.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නගනතු පට්ඨයා: අගනතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛෙදිං පට්ඨයා තයො ඛෙදියා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං -පෙ- දෙව ඛෙදි පට්ඨයා දෙව ඛෙදියා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං. අගනතුක-පට්ඨයා වික්ඛසමුට්ඨානාඤ්ඤා විපාකාබ්‍යාකතං එකං ඛෙදිං පට්ඨයා තයො ඛෙදියා කට්ඨනා ව රූපං, -පෙ- දෙව ඛෙදි පට්ඨයා දෙව ඛෙදියා කට්ඨනා ව රූපං, ඛෙදි පට්ඨයා වජ්ඣ, වජ්ඣං පට්ඨයා ඛෙදියා, එකං මහාභූතං පට්ඨයා තයො මහාභූතා, -පෙ- මහාභූතෙ පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං, කට්ඨනාරූපං, උපාදරූපං¹ බාහිරං ආභාර-සමුට්ඨානං උතුසමුට්ඨානං අසංඝඤ්ඤානානං එකං මහාභූතං පට්ඨයා තයො මහාභූතා, -පෙ- මහාභූතෙ පට්ඨයා කට්ඨනාරූපං උපාදරූපං, වක්ඛායනනං පට්ඨයා වක්ඛවිඤ්ඤාණං -පෙ- කායායනනං පට්ඨයා කායවිඤ්ඤාණං, වජ්ඣං පට්ඨයා අගනතුකා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛෙදියා.

අබ්‍යාකතං ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ඣති නගනතුපට්ඨයා: වජ්ඣං පට්ඨයා විචිකිල්පාසහගතො උද්ධව්වසහගතො මොහො.

අකුසලාඤ්ඤා අබ්‍යාකතාඤ්ඤා ධම්මං පට්ඨයා අකුසලො ධම්මො උප්පජ්ඣති නගනතුපට්ඨයා: විචිකිල්පාසහගතෙ උද්ධව්වසහගතෙ ඛෙදි ව වජ්ඣං ව පට්ඨයා විචිකිල්පාසහගතො උද්ධව්වසහගතො මොහො.

නභාරමමණ

කුසලං ධම්මං පට්ඨයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නභාරමමණපට්ඨයා: කුසලෙ ඛෙදි පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං.

(යථා පට්ඨව්‍යාපාරෙ නභාරමමණපට්ඨයා එවං විජාරෙතඤ්ඤං.)

1. උපාදරූපං-සිද්ධි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නඤ්චිපති

කුසලං ධම්මං පව්වයා කුසලො ධම්මො උප්පජ්ජති නඤ්චිපති පව්වයා : කුසලං එකං ඛන්ධං පව්වයා තීණි. අකුසලං ධම්මං පව්වයා තීණි. අබ්‍යාකතං ධම්මං පව්වයා පටිසන්ධිකම්මෙණ -පෙ- අබ්‍යාකතං, පරිපුණ්ණං කාතම්මං, බාහිරං ආභාරසමුප්පාදානං උතුසමුප්පාදානං අසංකෘතසත්තානං එකං මහාභූතං පව්වයා -පෙ- චක්ඛායතනං පව්වයා චක්ඛුච්ඡිද්ධං -පෙ- කායායතනං පව්වයා කායච්ඡිද්ධං චක්ඛුං පව්වයා විජාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං පව්වයා කුසලො ධම්මො උප්පජ්ජති නඤ්චිපති-පව්වයා : චක්ඛුං පව්වයා කුසලා ඛන්ධා, -පෙ-

(යථා අනුලොමෙ සහජාතපව්වයං එවං ගණෙතම්මං.)

නඤ්ජනනකර

කුසලං ධම්මං පව්වයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න ඤ්ජනනකරපව්වයා : නසම්මනනකරපව්වයා, නඤ්ඤාමඤ්ඤපව්වයා, න උපනික්ඛාසපව්වයා, නපුරෙජාතපව්වයා.

(යථා පටිච්චවාරෙ එවං විජාරෙතම්මං.)

නපට්ඨාජාත

කුසලං ධම්මං පව්වයා කුසලො ධම්මො උප්පජ්ජති නපට්ඨාජාත-පව්වයා, නආසෙවනපව්වයා චක්ඛායතනං පව්වයා -පෙ- නපට්ඨාජාත-පව්වයමි නආසෙවනපව්වයමි පරිපුණ්ණං සකරස.

(යථා අනුලොමෙ සහජාතපව්වයං එවං විජාරෙතම්මං.)

නකම්ම

කුසලං ධම්මං පව්වයා කුසලො ධම්මො උප්පජ්ජති න කම්ම-පව්වයා : කුසලෙ ඛන්ධෙ පව්වයා කුසලා චේතනා.

අකුසලං ධම්මං පව්වයා අකුසලො ධම්මො උප්පජ්ජති නකම්ම-පව්වයා : අකුසලෙ ඛන්ධෙ පව්වයා අකුසලා චේතනා.

අබ්‍යාකතං ධම්මං පව්වයා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න කම්මපව්වයා : කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ පව්වයා කිරියාබ්‍යාකතා චේතනා, බාහිරං ආභාරසමුප්පාදානං උතුසමුප්පාදානං එකං මහාභූතං පව්වයා -පෙ- උපාද්‍යරූපං, චක්ඛුං පව්වයා කිරියාබ්‍යාකතා චේතනා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අබ්‍යාකතං ධම්මං පච්චියා කුසලො ධම්මො උප්පජ්ජති නකම්මි-
පච්චියා: වත්ථිං පච්චියා කුසලා වෙනනා.

අබ්‍යාකතං ධම්මං පච්චියා අකුසලො ධම්මො උප්පජ්ජති නකම්මි-
පච්චියා: වත්ථිං පච්චියා අකුසලා වෙනනා.

කුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පච්චියා කුසලො ධම්මො
උප්පජ්ජති නකම්මිපච්චියා: කුසලෙ ඛණ්ඩෙ ව වත්ථිං ව පච්චියා
කුසලා වෙනනා.

අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං පච්චියා අකුසලො ධම්මො
උප්පජ්ජති නකම්මිපච්චියා: අකුසලෙ ඛණ්ඩෙ ව වත්ථිං ව පච්චියා
අකුසලා වෙනනා.

නව්පාක

කුසලං ධම්මං පච්චියා කුසලො ධම්මො උප්පජ්ජති නව්පාක-
පච්චියා: කුසලං එකං ඛණ්ඩං පච්චියා තිණිං. අකුසලං ධම්මං
පච්චියා තිණිං.

අබ්‍යාකතං ධම්මං පච්චියා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න
ව්පාකපච්චියා: කිරියාබ්‍යාකතං එකං ඛණ්ඩං පච්චියා තයො ඛණ්ඩා
වික්ඛම්බිතඤ්ඤා රූපං, -පෙ- දෙව ඛණ්ඩෙ පච්චියා දෙව ඛණ්ඩා
වික්ඛම්බිතඤ්ඤා රූපං. එකං මහාභූතං පච්චියා තයො මහාභූතා
-පෙ- මහාභූතෙ පච්චියා වික්ඛම්බිතං රූපං. උපාදයරූපං, ඛාහිරං
ආහාරසම්බන්ධං උත්පත්තිසම්බන්ධං අසංඝස්සකතානං එකං මහාභූතං
පච්චියා තයො මහාභූතා -පෙ- මහාභූතෙ පච්චියා කට්ඨනාරූපං,
උපාදයරූපං, වත්ථිං පච්චියා කිරියාබ්‍යාකතා ඛණ්ඩා.

අබ්‍යාකතං ධම්මං පච්චියා කුසලො ධම්මො උප්පජ්ජති නව්පාක-
පච්චියා: වත්ථිං පච්චියා, කුසලා ඛණ්ඩා.

(ව්පාකං යපෙතො සබ්බත්ථ වීජාරෙනබ්බං.)

නආහාරාදි

අබ්‍යාකතං ධම්මං පච්චියා අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න
ආහාරපච්චියා: නඉන්ද්‍රියපච්චියා, නක්ඛානපච්චියා, චක්ඛායතනං
පච්චියා චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායායතනං පච්චියා කායවිඤ්ඤාණං,
නක්ඛානෙ ඉමං නානාකරණං න මග්ගපච්චියා චක්ඛායතනං පච්චියා
චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායායතනං පච්චියා කායවිඤ්ඤාණං වත්ථිං
පච්චියා අනුභවනව්පාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛණ්ඩා, නමග්ගෙ
ඉමං නානාකරණං. (අවිජෙසං යථා පච්චියවාරො, පච්චිනීයං - එවං
වීජාරෙනබ්බං.)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලං ධර්මං පවිට්ඨා අබ්බාකතො ධර්මො උප්පජ්ජති නො
විගතපවිට්ඨා: කුසලෙ ධර්මෙ පවිට්ඨා චිත්තසම්මුට්ඨානං රූපං.

(යථා පටිච්ඡව්‍යාසෙ එවං විඤ්ඤානඛණ්ඩං.)

ගණනා

නභෙතුයා විතාරී, නභාරම්මිණෙ පඤ්චි, නඤ්චිපතියා සත්තරස, නඤ්චනනරෙ පඤ්චි, නසම්නනනරෙ පඤ්චි, නඤ්ඤාඤ්ඤා පඤ්චි, නඤ්චනසසයෙ පඤ්චි, නපුරෙඡානෙ සත්ත නපච්ඡාඡානෙ සත්තරස, නභාසෙවනෙ සත්තරස, නකමෙමි සත්ත, නව්පාකෙ සත්තරස, න භාභාරෙ එකං, නඤ්ඤියෙ එකං, නකොනෙ එකං, නමග්ගෙ එකං, නසම්පසුනෙ පඤ්චි, නව්පසුනෙ තීණි, නොනාසීයා පඤ්චි නො වීගනෙ පඤ්චි. (එකමුලකං)

නහෙතුපට්ඨයා නඞාරමිණෙ එකං, නඞධිපතියා වික්කාරි, න
ඞනනතරෙ එකං, නසමනනතරෙ එකං, සඞකුමකෙ එකං, න
ඞපතියසියෙ එකං, නපුරෙජානෙ ඥෙවි. නපච්ජාජානෙ වික්කාරි, න
ඞාසෙවනෙ වික්කාරි. නකමෙම එකං, නච්ජාකෙ වික්කාරි, නඞාභාගෙ
එකං, නඞුද්දියෙ එකං, නකුමානෙ එකං, නමග්ගෙ එකං, නසමප-
සුතෙ එකං, නච්ජාසුතෙ ඥෙවි, නොනානියා එකං, නොච්ඡතෙ
එකං. (දුමුලකං).

නගෙනුපව්වයා නඳාරම්-ණපව්වයා නඳුට්පතියා එකං, නඳනනතර
එකං, නසම්නනතර එකං, සබ්බජු එකං, නොනාතියා එකං,
නොච්ඡතෙ එකං. (තිමුලං)

නගෙනතුම්පිලක:

නඳාරවිච්ඡපව්වයා නහෙනුයා එකං, නඳධිපතියා පඤ්ඤා, න
ඳනනනනෙර පඤ්ඤා, නසමනනනනෙර පඤ්ඤා, නඳඤ්ඤාමඤ්ඤා පඤ්ඤා,
නඳපතිස්සයෙ පඤ්ඤා, නපුරෙතනෙ පඤ්ඤා, නපච්ඡාජානෙ පඤ්ඤා,
නඳාසෙවනෙ පඤ්ඤා, නකමෙවි එකං, නවිපාකෙ පඤ්ඤා, නඳාභාතෙ
එකං, නඳුජ්ජයෙ එකං, නකකානෙ එකං, නමග්ගෙ එකං, නසමප-
සුතෙ පඤ්ඤා, නවිපසුතෙ එකං, නොනජ්ජියා පඤ්ඤා, නොවිගතෙ
පඤ්ඤා, (දුමුලකං)

නආරම්භකවටයා නගෙනුපටියා නදාසිපතියා එකං, නොවීගතෙ
එකං. (තිමිලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නආරම්මණමූලකං

නදධිපතිපච්චයා නභෙතුයා වත්තාරි, නආරම්මණෙ පඤ්ඤා, න අනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නදඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපතිස්සයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ සත්තරස, නආසෙවනෙ සත්තරස, නකමෙම සත්ත, නච්ඡාකෙ සත්තරස න ආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නකුමාරෙ එකං, නමග්ගෙ එකං, නසමපසුග්ගෙ පඤ්ඤා, නච්ඡාසුග්ගෙ කීර්ති, නොනන්දියා පඤ්ඤා, නො වීරග්ගෙ පඤ්ඤා. (දුමුලකං)

නදධිපතිපච්චයා නභෙතුපච්චයා නආරම්මණෙ එකං, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නදඤ්ඤාමඤ්ඤා එකං, නඋපතිස්සයෙ එකං, නපුරෙජානෙ දෙව, නපච්ඡාජානෙ වත්තාරි, නආසෙවනෙ වත්තාරි, නකමෙම එකං, නච්ඡාකෙ වත්තාරි, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නකුමාරෙ එකං, නමග්ගෙ එකං, නසමපසුග්ගෙ එකං, න ච්ඡාසුග්ගෙ දෙව, නොනන්දියා එකං, නොවීරග්ගෙ එකං. (තිමුලකං)

නදධිපතිපච්චයා නභෙතුපච්චයා නආරම්මණපච්චයා නඅනන්තරෙ එකං, සංඛ්ඛා එකං, නඅනන්තරපච්චයා නසමනන්තරපච්චයා, නදඤ්ඤාමඤ්ඤාපච්චයා, නඋපතිස්සයපච්චයා නආරම්මණපච්චය සද්දිසං. (වතුමුලකං)

නදධිපතිමූලකං

නපුරෙජානපච්චයා නභෙතුයා දෙව, නආරම්මණෙ පඤ්ඤා, න දධිපතියා සත්ත, නඅනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, න දඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපතිස්සයෙ පඤ්ඤා, නපච්ඡාජානෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම කීර්ති, නච්ඡාකෙ සත්ත, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නකුමාරෙ එකං, නමග්ගෙ එකං, නසමපසුග්ගෙ පඤ්ඤා, නච්ඡාසුග්ගෙ කීර්ති, නොනන්දියා පඤ්ඤා, නො වීරග්ගෙ පඤ්ඤා. (දුමුලකං)

නපුරෙජානපච්චයා නභෙතුපච්චයා නආරම්මණෙ එකං, නදධි-පතියා දෙව, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නදඤ්ඤා-මඤ්ඤා එකං, නඋපතිස්සයෙ එකං, නපච්ඡාජානෙ දෙව, නආසෙවනෙ දෙව, නකමෙම එකං, නච්ඡාකෙ දෙව නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නකුමාරෙ එකං, නමග්ගෙ එකං, නසමපසුග්ගෙ එකං, නච්ඡාසුග්ගෙ දෙව, නොනන්දියා එකං, නො-වීරග්ගෙ එකං. (තිමුලකං).

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නපුරෙජාතපට්ඨයා නහෙතුපට්ඨයා නආරමිණපට්ඨයා නඅධි-
පතියා එකං, සබ්බස්ස එකං, නොවිගතෙ එකං, (වතුමුලකං).

නපට්ඨාජාතපට්ඨයා - 38 - නආසෙවනපට්ඨයා නහෙතුයා වත්තාරි,
නආරමිණෙ පඤ්ඤා, නඅධිපතියා සත්තරස්ස. නඅනන්තරෙ පඤ්ඤා,
නසමනන්තරෙ පඤ්ඤා, නඅඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනිස්සයෙ පඤ්ඤා,
නපුරෙජාතෙ සත්ත, නපට්ඨාජාතෙ සත්තරස්ස, නකමෙම සත්ත,
නවිජාතෙ සත්තරස්ස, නආභාරෙ එකං, නඉද්දියෙ එකං, නක්ඛානෙ
එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ පඤ්ඤා, නවිජපසුනෙ තිණි,
නොනාසියා පඤ්ඤා, නොවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

නආසෙවනපට්ඨයා නහෙතුපට්ඨයා නආරමිණෙ එකං, නඅධි-
පතියා වත්තාරි, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඅඤ්ඤා
මඤ්ඤා එකං, නඋපනිස්සයෙ එකං, නපුරෙජාතෙ දෙව, නපට්ඨා-
ජාතෙ වත්තාරි, නකමෙම එකං, නවිජාතෙ වත්තාරි, නආභාරෙ එකං,
නඉද්දියෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ
එකං, නවිජපසුනෙ දෙව, නොනාසියා එකං, නොවිගතෙ එකං,
(තිමුලකං).

නආසෙවනපට්ඨයා නහෙතුපට්ඨයා නආරමිණපට්ඨයා නඅධිපතියා
එකං, සබ්බස්ස එකං, නොවිගතෙ එකං. (වතුමුලකං)

නපට්ඨාජාත නආසෙවනමුලකං

නකමිපට්ඨයා නහෙතුයා එකං, නආරමිණෙ එකං, නඅධි-
පතියා සත්ත, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, අඤ්ඤා-
මඤ්ඤා එකං, නඋපනිස්සයෙ එකං, නපුරෙජාතෙ තිණි, නපට්ඨා-
ජාතෙ සත්ත, නආසෙවනෙසත්ත, නවිජාතෙ සත්ත, නආභාරෙ එකං,
නඉද්දියෙ එකං, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ
එකං, නවිජපසුනෙ තිණි, නොනාසියා එකං, නොවිගතෙ එකං,
(දුමුලකං).

නකමිපට්ඨයා නහෙතුපට්ඨයා නආරමිණෙ එකං, සබ්බස්ස
එකං, නොවිගතෙ එකං. (තිමුලකං).

නකමිමුලකං

නවිජාතපට්ඨයා නහෙතුයා වත්තාරි, නආරමිණෙ පඤ්ඤා, නඅධි-
පතියා සත්තරස්ස, නඅනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා,
අඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනිස්සයෙ පඤ්ඤා, නපුරෙජාතෙ සත්ත,
නපට්ඨාජාතෙ සත්තරස්ස, නආසෙවනෙ සත්තරස්ස, නකමෙම සත්ත,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නආභාරෙ එකං, නගුන්ද්‍රියෙ එකං, නක්කානෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ පඤ්ච, නවිපසුනෙ කිංචි, නොනාකියා පඤ්ච, නොවිගතෙ පඤ්ච. (දුමුලකං)

නවිපාකපට්ඨයා නහෙතුපට්ඨයා නආරම්භෙ එකං, නඤ්චිපතියා වක්ඛාරි, නඤ්චනනරෙ එකං, නසමනනනරෙ එකං, නඤ්චඤ්චමඤ්ඤ එකං, නඤ්චනික්ඛයෙ එකං, නපුරෙජානෙ දෙව, නපච්ඡාජානෙ වක්ඛාරි, නආසෙවනෙ වක්ඛාරි, නකලෙම එකං, නආභාරෙ එකං, නගුන්ද්‍රියෙ එකං, නක්කානෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ එකං, නවිපසුනෙ දෙව, නොනාකියා එකං, නොවිගතෙ එකං. (තිමුලකං)

නවිපාකපට්ඨයා නහෙතුපට්ඨයා නආරම්භෙපට්ඨයා නඤ්චිපතියා එකං, සබ්බස්ම එකං, නොවිගතෙ එකං. (වතුමුලකං)

නවිපාකමුලකං

නආභාරපට්ඨයා නහෙතුයා එකං, සබ්බස්ම එකං, නොවිගතෙ එකං.

නගුන්ද්‍රියපට්ඨයා නහෙතුයා එකං, සබ්බස්ම එකං.

නක්කානපට්ඨයා නහෙතුයා එකං, සබ්බස්ම එකං.

නමග්ගපට්ඨයා නහෙතුයා එකං, සබ්බස්ම එකං.

නසමපසුනපට්ඨයා, නආරම්භෙපට්ඨයා සද්දිසං. (දුමුලකං)

නආභාරදිමුලකං

නවිපසුනපට්ඨයා නහෙතුයා දෙව, නආරම්භෙ එකං, නඤ්චිපතියා කිංචි, නඤ්චනනරෙ එකං, නසමනනනරෙ එකං, නඤ්චඤ්චමඤ්ඤ එකං, නඤ්චනික්ඛයෙ එකං, නපුරෙජානෙ කිංචි, නපච්ඡාජානෙ කිංචි, ආසෙවනෙ කිංචි, නකලෙම කිංචි, නවිපාකෙ කිංචි, නආභාරෙ එකං, නගුන්ද්‍රියෙ එකං, නක්කානෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ එකං, නොනාකියා එකං, නොවිගතෙ එකං. (දුමුලකං)

නවිපසුනපට්ඨයා නහෙතුපට්ඨයා නආරම්භෙ එකං, නඤ්චිපතියා දෙව, නඤ්චනනරෙ එකං, නසමනනනරෙ එකං, නඤ්චඤ්චමඤ්ඤ එකං, නඤ්චනික්ඛයෙ එකං, නපුරෙජානෙ දෙව, නපච්ඡාජානෙ දෙව, නආසෙවනෙ දෙව, නකලෙම එකං, නවිපාකෙ දෙව, නආභාරෙ එකං, නගුන්ද්‍රියෙ එකං, නක්කානෙ එකං, නමග්ගෙ එකං, නසමපසුනෙ එකං, නොනාකියා එකං, නොවිගතෙ එකං. (තිමුලකං)

නව්පසුක්ඛප්පවයා නහෙතුප්පවයා නආරඉණප්පවයා නඅධිපතියා එකං, සබ්බස්ස එකං, නොනාසීප්පවයා නොචිග්ගප්පවයා නආරඉණප්පවයා සද්දියං. (වතුමුලකං)

පඨයවාගර පඨනීයං.

අනුලොම පඨනීයං

හෙතුප්පවයා නආරඉණප්පවයා පඤ්ඤා, නඅධිපතියා සත්තරස, නඅනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නඅඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ සත්තරස, නආසෙවනෙ සත්තරස, නකමෙම සත්ත, නවිපාකෙ සත්තරස, නසමපසුක්ඛෙ පඤ්ඤා, නවිපසුක්ඛෙ තීණි, නොනාසීයා පඤ්ඤා, නොචිග්ගෙ පඤ්ඤා. (දුමුලකං)

හෙතුප්පවයා ආරඉණප්පවයා නඅධිපතියා සත්ත, නපුරෙජානෙ තීණි, නපච්ඡාජානෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නවිපසුක්ඛෙ තීණි. -පෙ- (තිමුලකං)

හෙතුප්පවයා ආරඉණප්පවයා අධිපතිප්පවයා අනන්තරප්පවයා සමනන්තරප්පවයා සහජාතප්පවයා අඤ්ඤාමඤ්ඤාප්පවයා නියස්සයප්පවයා උපනික්ඛයප්පවයා පුරෙජාතප්පවයා නපච්ඡාජානෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත. (එකාදසමුලකං)

හෙතුප්පවයා ආරඉණප්පවයා -පෙ- පුරෙජාතප්පවයා ආසෙවනප්පවයා නපච්ඡාජානෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත. -පෙ- (සාසෙවන ආදසමුලකං).

හෙතුප්පවයා ආරඉණප්පවයා -පෙ- පුරෙජාතප්පවයා ආසෙවනප්පවයා කඉප්පවයා ආභාරප්පවයා ඉන්ද්‍රියප්පවයා ක්කානප්පවයා මග්ගප්පවයා සමපසුක්ඛප්පවයා විපසුක්ඛප්පවයා අසීප්පවයා නාසීප්පවයා චිග්ගප්පවයා අචිග්ගප්පවයා නපච්ඡාජානෙ සත්ත, නවිපාකෙ සත්ත. (තෙව්සමුලකං)

හෙතුප්පවයා ආරඉණප්පවයා -පෙ- පුරෙජාතප්පවයා කමමප්පවයා විපාකප්පවයා නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං. (සවිපාක තෙරසමුලකං)

හෙතුප්පවයා ආරඉණප්පවයා -පෙ- පුරෙජාතප්පවයා කමමප්පවයා විපාකප්පවයා ආභාරප්පවයා -පෙ- අචිග්ගප්පවයා නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං. (සවිපාක තෙව්සමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

හෙතුමූලකං

ආරම්භපචයා නහෙතුයා චිත්තාරී, නදිපතියා සත්ත, නපුරෙජානෙ තීණි, නපචජාජානෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නකුමානෙ එකං, නමග්ගෙ එකං, නවිපාසුනෙ තීණි. (දුමුලකං)

ආරම්භපචයා හෙතුපචයා නදිපතියා සත්ත, නපුරෙජානෙ තීණි, නපචජාජානෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නවිපාසුනෙ තීණි, යථා හෙතුමූලකං එවං ගණෙතබ්බං. (තිමුලකං)

ආරම්භමූලකං

දිපිපතියා නආරම්භණෙ පඤ්ඤා, නආනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නආඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනිස්සයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපචජාජානෙ සත්තරස, නආසෙවනෙ සත්තරස, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නසමපසුනෙ පඤ්ඤා, නවිපාසුනෙ තීණි, නොනන්තියා පඤ්ඤා, නොවිග්ගෙ පඤ්ඤා. (දුමුලකං)

දිපිපතියා හෙතුපචයා සංඛින්නං.

දිපිපතිමූලකං

ආනන්තරපචයා, සමනන්තරපචයා, යථා ආරම්භමූලකං එවං විඤ්ඤාතබ්බං.

සහජාතපචයා නහෙතුයා චිත්තාරී, නආරම්භණෙ පඤ්ඤා, නදිපතියා සත්තරස, නආනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නආඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, නඋපනිස්සයෙ පඤ්ඤා, නපුරෙජානෙ සත්ත, නපචජාජානෙ සත්තරස, නආසෙවනෙ සත්තරස, නකමෙම සත්ත, නවිපාකෙ සත්තරස, නආභාරෙ එකං, නඉද්දියෙ එකං, නකුමානෙ එකං, නමග්ගෙ එකං නසමපසුනෙ පඤ්ඤා, නවිපාසුනෙ තීණි, නොනන්තියා පඤ්ඤා, නොවිග්ගෙ පඤ්ඤා. (දුමුලකං)

සහජාතපචයා හෙතුපචයා නආරම්භණෙ පඤ්ඤා, සංඛින්නං, නවිපාකෙ සත්තරස, නසමපසුනෙ පඤ්ඤා, නවිපාසුනෙ තීණි, නොනන්තියා පඤ්ඤා, නොවිග්ගෙ පඤ්ඤා. (තිමුලකං)

සහජාතපචයා හෙතුපචයා ආරම්භපචයා, සංඛින්නං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සහජාතමූලකං

අඤ්ඤාමඤ්ඤාපච්චයා නහෙතුයා චත්තාරි, නආරමමණෙ එකං, නඅධිපතියා සත්ත, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඋපනිස්සයෙ එකං, නපුරෙජාතෙ තිණි, නපච්ඡාජාතෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නආභාරෙ එකං, නඉන්ද්‍රියෙ එකං, නක්ඛාතෙ එකං, නමග්ගෙ එකං, නසමප-
යුතෙ එකං, නවිපසුතෙ තිණි, නොනාතියා එකං, නොවිගතෙ එකං. (දුමුලකං)

අඤ්ඤාමඤ්ඤාපච්චයා හෙතුපච්චයා නආරමමණෙ එකං, නඅධිපතියා සත්ත, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, උපනිස්සයෙ එකං, නපුරෙජාතෙ තිණි, නපච්ඡාජාතෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නසමපයුතෙ එකං, නවිපසුතෙ තිණි, නොනාතියා එකං, නොවිගතෙ එකං. (තිමුලකං)

අඤ්ඤාමඤ්ඤාපච්චයා හෙතුපච්චයා ආරමමණපච්චයා නඅධිපතියා සත්ත, සංඛික්ඛං. (චතුමුලකං)

අඤ්ඤාමඤ්ඤාමූලකං

නිස්සයපච්චයා නහෙතුයා චත්තාරි, (නිස්සයපච්චයා යථා සහජාත පච්චයා).

උපනිස්සයපච්චයා නහෙතුයා චත්තාරි, (උපනිස්සයපච්චයා ආරමමණපච්චය සද්දිසං.)

පුරෙජාතපච්චයා නහෙතුයා චත්තාරි, නඅධිපතියා සත්ත, නපච්ඡා-
ජාතෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නක්ඛාතෙ එකං, නමග්ගෙ එකං. -පෙ- (දුමුලකං)

පුරෙජාතපච්චයා හෙතුපච්චයා. -පෙ-

පුරෙජාතමූලකං

ආසෙවනපච්චයා නහෙතුයා චත්තාරි, නඅධිපතියා සත්ත, නපුරෙජාතෙ තිණි, නපච්ඡාජාතෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නමග්ගෙ එකං, නවිපසුතෙ තිණි. (දුමුලකං)

ආසෙවනපච්චයා හෙතුපච්චයා නඅධිපතියා සත්ත, නපුරෙජාතෙ තිණි, නපච්ඡාජාතෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නවිපසුතෙ තිණි. (තිමුලකං)

* මෙම පොතෙහි පටුන, 83 අංක 65 හි ඇතුළත් කර ඇත.

ආසෙවනපව්වයා හෙතුපව්වයා ආරමුණුපව්වයා නඟ්ගිපතියා සකන, සංඛිතං. (වතුමුලකං)

ආසෙවනපව්වයා හෙතුපව්වයා -පෙ- පුරෙජාතපව්වයා කමු-පව්වයා ආභාරපව්වයා සංඛිතං අවිග්ගපව්වයා නපව්ජාජාතෙ සකන, නව්ජාතෙ සකන.

ආසෙවනමුලකං

කමුපව්වයා නහෙතුයා වක්ඛාරි, නආරමුණුපව්වයා, නඟ්ගිපතියා සකනරස, නඟ්ගිපතියා පඤ්ඤා, නසමනනනරෙ පඤ්ඤා නඟ්ගිපති-මඤ්ඤා පඤ්ඤා, නඋපනිසස්සයෙ පඤ්ඤා, නපුරෙජාතෙ සකන, නපව්ජා-ජාතෙ සකනරස, නආසෙවනෙ සකනරස, නව්ජාතෙ සකනරස, නආභාරෙ එකං නඉඤ්ඤායෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං, නසමපසුකෙ පඤ්ඤා, නව්ජාපසුකෙ කීර්ති, නොනකීයා පඤ්ඤා, නොවිග්ගෙ පඤ්ඤා. (දුමුලකං)

කමුපව්වයා හෙතුපව්වයා නආරමුණුපව්වයා, සංඛිතං. නව්ජාතෙ සකනරස, නසමපසුකෙ පඤ්ඤා, නව්ජාපසුකෙ කීර්ති, නොනකීයා පඤ්ඤා, නොවිග්ගෙ පඤ්ඤා, සංඛිතං. (තිමුලකං)

කමුමුලකං

විජාතපව්වයා නහෙතුයා එකං, නආරමුණුපව්වයා එකං, නඟ්ගිපතියා එකං, නඟ්ගිපතියා පඤ්ඤා, නසමනනනරෙ එකං, නඟ්ගිපතියා පඤ්ඤා, නඋපනිසස්සයෙ එකං, නපුරෙජාතෙ එකං, නපව්ජාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං, නසමප-සුකෙ එකං, නව්ජාපසුකෙ එකං, නොනකීයා එකං, නොවිග්ගෙ එකං. (දුමුලකං)

විජාතපව්වයා හෙතුපව්වයා නආරමුණුපව්වයා එකං, නඟ්ගිපතියා එකං, නඟ්ගිපතියා පඤ්ඤා, නසමනනනරෙ එකං, නඟ්ගිපතියා පඤ්ඤා, නඋපනිසස්සයෙ එකං, නපුරෙජාතෙ එකං, නපව්ජාජාතෙ එකං, නආසෙවනෙ එකං, නසමපසුකෙ එකං, නව්ජාපසුකෙ එකං, නොනකීයා එකං, නොවිග්ගෙ එකං. (තිමුලකං)

විජාතපව්වයා හෙතුපව්වයා ආරමුණුපව්වයා. සංඛිතං, පුරෙ-ජාතපව්වයා නපව්ජාජාතෙ එකං, නආසෙවනෙ එකං, -පෙ- (චාදසමුලකං)

විජාතපව්වයා හෙතුපව්වයා, සංඛිතං. පුරෙජාතපව්වයා කමු-පව්වයා ආභාරපව්වයා, සංඛිතං. අවිග්ගපව්වයා නපව්ජාජාතෙ එකං, නආසෙවනෙ එකං. (නෙව්සමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආහාරපව්වයා නඟෙතුයා චක්කාරි, නඳාරමමණ පඤ්ච, නඳධි-
පතියා සක්කරස, නඳනනනරෙ පඤ්ච, නසමනනනරෙ පඤ්ච,
නඳඤ්ඤමමෙඤ්ඤ පඤ්ච නළපනියසයෙ පඤ්ච, නපුරෙජානෙ සත්ත,
නපවජාජානෙ සක්කරස, නආසෙවනෙ සක්කරස, නකමෙම සත්ත,
නව්ජාකෙ සක්කරස, නඉන්ද්‍රියෙ එකං, නකුසානෙ එකං, නමග්ගෙ
එකං, නසමපසුනෙ පඤ්ච, නව්ජාසුනෙ තිණි, නොනාකියා පඤ්ච,
නොව්ගතෙ පඤ්ච. (දුමුලකං).

ආහාරමූලක.

စွန့်ပေးခြင်း

සධානම්මුලකං

මගහපව්වයා හෙතුපව්වයා නඟාරමමණ පඤ්ච, සංඛිතං.
සමපයුතනපව්වයා, ආරමමණපව්වය සද්ධිසං.

විපසුකතවටියා නහෙනුයා වනාරි, නඞාරමමෙ පඤ්චි,
නඞපනියා සතරස, නඞනනනරෙ පඤ්චි, නඞඤ්ඤමඤ්ඤ පඤ්චි,
නඞපනිඤ්ඤමෙ පඤ්චි, නපුරෙජානෙ පඤ්චි, නපච්ජාජානෙ සතරස,
නඞාසෙවනෙ සතරස, නකමමෙ සතර, නවිජාකෙ සතරස,
නකුටනෙ එකං, නමගෙ එකං, නසමපසුනෙ පඤ්චි, නොනාසියා
පඤ්චි, නොවිගනෙ පඤ්චි. (දුමුකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විප්පයුක්තපච්චයා හෙතුපච්චයා, නආරමමණපඤ්ඤා, නඅධිපතියා සත්තරස, නඅනන්තරෙ පඤ්ඤා, නසමනන්තරෙ පඤ්ඤා, නඅඤ්ඤා-මඤ්ඤා පඤ්ඤා, නඋපනික්ඛයෙ පඤ්ඤා, නපුරෙජාතෙ පඤ්ඤා, නපච්ඡා-ජාතෙ සත්තරස, නආසෙවනෙ සත්තරස, නකමමෙ සත්ත, නවිපාකෙ සත්තරස, නසමපයුක්තෙ පඤ්ඤා, නොනක්ඛියා පඤ්ඤා, නොවිගමෙ පඤ්ඤා. (තිමුලකං)

විප්පයුක්තපච්චයා හෙතුපච්චයා ආරමමණපච්චයා නඅධිපතියා සත්ත, නපුරෙජාතෙ එකං, නපච්ඡාජාතෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමමෙ සත්ත, නවිපාකෙ සත්ත. (චතුමුලකං).

විප්පයුක්තපච්චයා හෙතුපච්චයා ආරමමණපච්චයා අධිපතිපච්චයා නපච්ඡාජාතෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමමෙ සත්ත, නවිපාකෙ සත්ත. (පඤ්ඤාමුලකං)

විප්පයුක්තපච්චයා හෙතුපච්චයා ආරමමණපච්චයා අධිපතිපච්චයා -පෙ- පුරෙජාතපච්චයා ආසෙවනපච්චයා නපච්ඡාජාතෙ සත්ත, නකමමෙ සත්ත, නවිපාකෙ සත්ත. (සාසෙවන තෙරස මුලකං)

විප්පයුක්තපච්චයා හෙතුපච්චයා -පෙ- ආසෙවනපච්චයා කමම-පච්චයා ආභාරපච්චයා අවිගතපච්චයා නපච්ඡාජාතෙ සත්ත, නවිපාකෙ සත්ත. (තෙව්සමුලකං)

විප්පයුක්තපච්චයා හෙතුපච්චයා ආරමමණපච්චයා සංඛින්නං. පුරෙජාතපච්චයා කමමපච්චයා විපාකපච්චයා නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං. (සවිපාක වුග්ගසමුලකං)

විප්පයුක්තපච්චයා හෙතුපච්චයා -පෙ- පුරෙජාතපච්චයා කමම-පච්චයා විපාකපච්චයා ආභාරපච්චයා අවිගතපච්චයා නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං. (තෙව්සමුලකං).

අක්ඛිපච්චයා සහජාතපච්චය සද්දිසං.

නක්ඛිපච්චයා විගතපච්චයා ආරමමණපච්චය සද්දිසං.

අවිගතපච්චයා සහජාතපච්චය සද්දිසං.

පච්චයවාරෙ අනුලොම පච්චතිය.

පච්චතියානුලොමං.

නහෙතුපච්චයා ආරමමණ වත්තාරි, අනන්තරෙ වත්තාරි, සම-නන්තරෙ වත්තාරි, සහජාතෙ වත්තාරි, අඤ්ඤාමඤ්ඤා වත්තාරි, නික්ඛයෙ වත්තාරි, උපනික්ඛයෙ වත්තාරි, පුරෙජාතෙ වත්තාරි, ආසෙවනෙ

* මෙම පොතෙහි පටුන, 8 වූ අංක 65 හි ඇතුළත් කර ඇත.

වන්තාරි, කමෙම වන්තාරි, විපාකෙ එකං, ආභාරෙ වන්තාරි, ඉන්ද්‍රියෙ වන්තාරි, ක්කානෙ වන්තාරි, මග්ගෙ කීණි, සමපසුනෙ වන්තාරි, විප්පසුනෙ වන්තාරි, අත්ථියා වන්තාරි, නත්ථියා වන්තාරි, විගතෙ වන්තාරි, අවිගතෙ වන්තාරි, (දුමුලකං)

නහෙතුපව්වයා නආරමමණපව්වයා සහජාතෙ එකං, අඤ්ඤාමඤ්ඤා එකං, නිස්සයෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්පසුනෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (තිමුලකං)

නහෙතුපව්වයා නආරමමණපව්වයා නඅධිපතිපව්වයා නඅනන්තර-පව්වයා නසමනන්තරපව්වයා නඅඤ්ඤාමඤ්ඤාපව්වයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්පසුනෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (සත්තමුලකං)

නහෙතුපව්වයා නආරමමණපව්වයා නඅධිපතිපව්වයා නඅනන්තර-පව්වයා නසමනන්තරපව්වයා නඅඤ්ඤාමඤ්ඤාපව්වයා නඋපනිස්සය-පව්වයා නපුරෙජාතපව්වයා නපච්ඡාජාතපව්වයා නආසෙවනපව්වයා නකණ්ණිපව්වයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (චොදසමුලකං)

නහෙතුපව්වයා නආරමමණපව්වයා - පෙ - නකමමපව්වයා නවිපාක-පව්වයා නආභාරපව්වයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (වුග්ගසමුලකං)

නහෙතුපව්වයා නආරමමණපව්වයා නකමමපව්වයා නවිපාකපව්වයා නආභාරපව්වයා නඉන්ද්‍රියපව්වයා, සංඛින්නං, නොවිගතපව්වයා සහජාතෙ එකං, නිස්සයෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (තෙවිසමුලකං)

නහෙතුමුලකං

නආරමමණපව්වයා හෙතුයා පඤ්ඤා, අධිපතියා පඤ්ඤා, සහජාතෙ පඤ්ඤා, අඤ්ඤාමඤ්ඤා එකං, නිස්සයෙ පඤ්ඤා, කමෙම පඤ්ඤා, විපාකෙ එකං, ආභාරෙ පඤ්ඤා, ඉන්ද්‍රියෙ පඤ්ඤා, ක්කානෙ පඤ්ඤා, මග්ගෙ පඤ්ඤා, විප්පසුනෙ පඤ්ඤා, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

නආරමමණපව්වයා නහෙතුපව්වයා සහජාතෙ එකං, අඤ්ඤා-මඤ්ඤා එකං, නිස්සයෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, විප්පසුනෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛින්නං. (තිමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න ආරමමණමූලකං

න අධිපතිපව්වයා හෙතුයා සත්තරස, ආරමමණ සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤමඤ්ඤ සත්ත, නික්ඛයෙ සත්තරස, උපනික්ඛයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කමම සත්තරස, විපාකෙ එකං, ආභාරෙ සත්තරස, ඉන්ද්‍රියෙ සත්තරස, ක්‍මානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සමපසුනෙ සත්ත, විපාසුනෙ සත්තරස, අත්ථියා සත්තරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස. (දුමුලකං)

න අධිපතිපව්වයා නහෙතුපව්වයා ආරමමණ වන්හාරි, අනන්තරෙ වන්හාරි, සමනන්තරෙ වන්හාරි, සහජාතෙ වන්හාරි, අඤ්ඤමඤ්ඤ වන්හාරි, නික්ඛයෙ වන්හාරි, උපනික්ඛයෙ වන්හාරි, පුරෙජාතෙ වන්හාරි, ආසෙවනෙ වන්හාරි, කමම වන්හාරි, විපාකෙ එකං, ආභාරෙ වන්හාරි, ඉන්ද්‍රියෙ වන්හාරි, ක්‍මානෙ වන්හාරි, මග්ගෙ නිඤ්, සමපසුනෙ වන්හාරි, විපාසුනෙ වන්හාරි, අත්ථියා වන්හාරි, නත්ථියා වන්හාරි, විගතෙ වන්හාරි, අවිගතෙ වන්හාරි. (තිමුලකං)

න අධිපතිපව්වයා නහෙතුපව්වයා න ආරමමණපව්වයා සහජාතෙ එකං, සංඛින්නං. අවිගතෙ එකං. (වතුමුලකං)

න අධිපතිමූලකං

න අනන්තරපව්වයා න සමනන්තරපව්වයා න අඤ්ඤමඤ්ඤපව්වයා න උපනික්ඛයපව්වයා (න ආරමමණපව්වය සද්දිසං.)

න අනන්තරාදිමූලකං

න පුරෙජාතපව්වයා හෙතුයා සත්ත, ආරමමණ නිඤ්, අධිපතියා සත්ත, අනන්තරෙ නිඤ්, සමනන්තරෙ නිඤ්, සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤ නිඤ් නික්ඛයෙ සත්ත, උපනික්ඛයෙ නිඤ්, ආසෙවනෙ නිඤ්, කමම සත්ත, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්‍මානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපසුනෙ නිඤ්, විපාසුනෙ පඤ්ඤ, අත්ථියා සත්ත, නත්ථියා නිඤ්, විගතෙ නිඤ්, අවිගතෙ සත්ත. (දුමුලකං)

න පුරෙජාතපව්වයා නහෙතුපව්වයා ආරමමණ දෙව, අනන්තරෙ දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤමඤ්ඤ දෙව, නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, ආසෙවනෙ එකං, කමම දෙව, විපාකෙ එකං, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ක්‍මානෙ දෙව, මග්ගෙ එකං, සමපසුනෙ දෙව, විපාසුනෙ එකං, අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව. (තිමුලකං)

* මම පොතෙහි පටුන, පිටු අංකය හි ඇතුළත් කර ඇත.

නපුරෝජාතපට්ඨයා නහෙතුපට්ඨයා නආරමමණපට්ඨයා සහජාතෙ එකං, සංඛින්නං. අවිගතෙ එකං. (චතුමුලකං)

නපුරෝජාතමුලකං

නපට්ඨාජාතපට්ඨයා හෙතුයා සත්තරස, ආරමමණ සත්ත, අධිපතියා සත්තරස, අනාත්තරෙ සත්ත, සමනාත්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤමඤ්ඤ සත්ත, නිසසයෙ සත්තරස, උපනිසසයෙ සත්ත, පුරෝජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කමම සත්තරස, විපාකෙ එකං, ආභාරෙ සත්තරස, ඉන්ද්‍රියෙ සත්තරස, ඤානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සම්පයුතෙ සත්ත, විපයුතෙ සත්තරස, අත්තියා සත්තරස, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස. (දුමුලකං)

නපට්ඨාජාතපට්ඨයා නහෙතුපට්ඨයා ආරමමණ වත්තාරි, අනාත්තරෙ වත්තාරි, සමනාත්තරෙ වත්තාරි, සහජාතෙ වත්තාරි, අඤ්ඤමඤ්ඤ වත්තාරි, නිසසයෙ වත්තාරි, උපනිසසයෙ වත්තාරි, පුරෝජාතෙ වත්තාරි, ආසෙවනෙ වත්තාරි, කමම වත්තාරි, විපාකෙ එකං, ආභාරෙ වත්තාරි, ඉන්ද්‍රියෙ වත්තාරි, ඤානෙ වත්තාරි, මග්ගෙ කීණි, සම්පයුතෙ වත්තාරි, විපයුතෙ වත්තාරි, අත්තියා වත්තාරි, නත්තියා වත්තාරි, විගතෙ වත්තාරි, අවිගතෙ වත්තාරි. (තිමුලකං)

නපට්ඨාජාතපට්ඨයා නහෙතුපට්ඨයා නආරමමණපට්ඨයා සහජාතෙ එකං, සංඛින්නං. අවිගතෙ එකං. (චතුමුලකං)

නපට්ඨාජාතමුලකං

නආසෙවනපට්ඨයා හෙතුයා සත්තරස, ආරමමණ සත්ත, අධිපතියා සත්තරස, අනාත්තරෙ සත්ත, සමනාත්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤමඤ්ඤ සත්ත, නිසසයෙ සත්තරස, උපනිසසයෙ සත්ත, පුරෝජාතෙ සත්ත, කමම සත්තරස, විපාකෙ එකං, ආභාරෙ සත්තරස, ඉන්ද්‍රියෙ සත්තරස, ඤානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සම්පයුතෙ සත්ත, විපයුතෙ සත්තරස, අත්තියා සත්තරස, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස. (දුමුලකං)

නආසෙවනපට්ඨයා නහෙතුපට්ඨයා ආරමමණ වත්තාරි, අනාත්තරෙ වත්තාරි, සමනාත්තරෙ වත්තාරි, සහජාතෙ වත්තාරි, අඤ්ඤමඤ්ඤ වත්තාරි, නිසසයෙ වත්තාරි, උපනිසසයෙ වත්තාරි, පුරෝජාතෙ වත්තාරි, කමම වත්තාරි, විපාකෙ එකං, ආභාරෙ වත්තාරි, ඉන්ද්‍රියෙ වත්තාරි, ඤානෙ වත්තාරි, මග්ගෙ කීණි, සම්පයුතෙ වත්තාරි, විපයුතෙ වත්තාරි, අත්තියා වත්තාරි, නත්තියා වත්තාරි, විගතෙ වත්තාරි, අවිගතෙ වත්තාරි. (තිමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නආසෙවනපව්වියා නහෙතුපව්වියා නආරමිණපව්වියා සහජානෙ එකං, සංඛින්නං, අවිගතෙ එකං. (වතුමූලකං)

නආසෙවනමූලකං

නකමිපව්වියා හෙතුයා සත්ත, ආරමිණෙ සත්ත, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජානෙ සත්ත, අඤ්ඤමඤ්ඤ සත්ත, නිස්සයෙ සත්ත, උපනිස්සයෙ සත්ත, පුරෙජානෙ සත්ත, ආසෙවනෙ සත්ත, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුනෙ සත්ත, විපපයුනෙ සත්ත, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත. (දුමූලකං)

නකමිපව්වියා නහෙතු පව්වියා ආරමිණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජානෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නිස්සයෙ එකං, පුරෙජානෙ එකං, ආසෙවනෙ එකං ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කානෙ එකං, සමපයුනෙ එකං, විපපයුනෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (තිමූලකං)

නකමිපව්වියා නහෙතුපව්වියා නආරමිණපව්වියා සහජානෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නිස්සයෙ එකං, ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛින්නං. (වතුමූලකං)

නකමිමූලකං

නවිපාකපව්වියා හෙතුයා සත්තරස, ආරමිණෙ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජානෙ සත්තරස, අඤ්ඤමඤ්ඤ සත්ත, නිස්සයෙ සත්තරස, උපනිස්සයෙ සත්ත, පුරෙජානෙ සත්ත, ආසෙවනෙ සත්ත, කමමෙ සත්තරස, ආභාරෙ සත්තරස, ඉන්ද්‍රියෙ සත්තරස, ක්කානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සමපයුනෙ සත්ත, විපපයුනෙ සත්තරස, අත්ථියා සත්තරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස. (දුමූලකං)

නවිපාකපව්වියා නහෙතුපව්වියා ආරමිණෙ වත්තාරි, අනන්තරෙ වත්තාරි, සමනන්තරෙ වත්තාරි, සහජානෙ වත්තාරි, අඤ්ඤමඤ්ඤ වත්තාරි, නිස්සයෙ වත්තාරි, උපනිස්සයෙ වත්තාරි, පුරෙජානෙ වත්තාරි, ආසෙවනෙ වත්තාරි, කමමෙ වත්තාරි, ආභාරෙ වත්තාරි, ඉන්ද්‍රියෙ වත්තාරි, ක්කානෙ වත්තාරි, මග්ගෙ තිණි, සමපයුනෙ වත්තාරි, විපපයුනෙ වත්තාරි, අත්ථියා වත්තාරි, නත්ථියා වත්තාරි, විගතෙ වත්තාරි, අවිගතෙ වත්තාරි. (තිමූලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නවිපාකපව්වයා නහෙතුපව්වයා නආරමුණපව්වයා සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, කමෙම එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්‍රියානෙ එකං, විපස්සනෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛිතං, (වතුමුලකං)

නවිපාකමුලකං

නආභාරපව්වයා සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, කමෙම එකං, ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛිතං. (දුමුලකං)

නආභාරමුලකං

නඉන්ද්‍රියපව්වයා සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, කමෙම එකං, ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛිතං. (දුමුලකං)

නඉන්ද්‍රියමුලකං

නක්‍රියාපව්වයා ආරමුණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, උප-නික්ඛයෙ එකං, පුරෙජාතෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, සම්පස්සනෙ එකං, විපස්සනෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (දුමුලකං)

නක්‍රියාපව්වයා නහෙතුපව්වයා නආරමුණපව්වයා සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, කමෙම එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං. (වතුමුලකං)

නක්‍රියාමුලකං

නමග්ගපව්වයා ආරමුණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, උප-නික්ඛයෙ එකං, පුරෙජාතෙ එකං, ආසෙවනෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්‍රියානෙ එකං, සම්පස්සනෙ එකං, විපස්සනෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (දුමුලකං)

නමග්ගපව්වයා නහෙතුපව්වයා නආරමුණපව්වයා සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, කමෙම එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්‍රියානෙ එකං, විපස්සනෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, සංඛිතං. (වතුමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නමගමුලකං

නසමප්පුත්තපව්වයා හෙතුයා පඤ්ඤා, අධිපතියා පඤ්ඤා, සහජාතෙ පඤ්ඤා, අඤ්ඤාමඤ්ඤා එකං, නිසසයෙ පඤ්ඤා, කමෙම පඤ්ඤා, විපාකෙ එකං, ආභාරෙ පඤ්ඤා, ඉන්ද්‍රියෙ පඤ්ඤා, ක්කානෙ පඤ්ඤා, මග්ගෙ පඤ්ඤා, විපප්පුත්තෙ පඤ්ඤා, අත්තියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා. (දුමුලකං)

නසමප්පුත්තපව්වයා නහෙතුපව්වයා සහජාතෙ එකං, සංඛිතං. අවිගතෙ එකං. (තිමුලකං)

නසමප්පුත්තමුලකං

නවිප්පුත්තපව්වයා හෙතුයා තිණි, ආරම්භණෙ තිණි, අධිපතියා තිණි, අනානාරෙ තිණි, සමනානාරෙ තිණි, සහජාතෙ තිණි අඤ්ඤාමඤ්ඤා තිණි, නිසසයෙ තිණි උපනිසසයෙ තිණි, ආසෙවනෙ තිණි, කමෙම තිණි, විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්කානෙ තිණි, මග්ගෙ තිණි, සමප්පුත්තෙ තිණි, අත්තියා තිණි, නත්තියා තිණි, විගතෙ තිණි, අවිගතෙ තිණි. (දුමුලකං)

නවිප්පුත්තපව්වයා නහෙතුපව්වයා ආරම්භණෙ දෙව, අනානාරෙ දෙව, සමනානාරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤාමඤ්ඤා දෙව, නිසසයෙ දෙව, උපනිසසයෙ දෙව ආසෙවනෙ එකං, කමෙම දෙව, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ක්කානෙ දෙව, මග්ගෙ එකං, සමප්පුත්තෙ දෙව, අත්තියා දෙව, නත්තියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව. (තිමුලකං)

නවිප්පුත්තපව්වයා නහෙතුපව්වයා නආරම්භණපව්වයා සහජාතෙ එකං, අඤ්ඤාමඤ්ඤා එකං, නිසසයෙ එකං, කමෙම එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, අත්තියා එකං, අවිගතෙ එකං, සංඛිතං. නො නත්තියා නො විගතපව්වයා නආරම්භණපව්වය සද්දිසං. (වතුමුලකං)

නවිප්පුත්තමුලකං.

පව්වයවාර පටිනිසානුලොමං.

පව්වයවාරො:

නිසසයවාරො

අනුලොමං

කුසලං ධම්මං නිසසාය කුසලො ධම්මො උපාස්සති හෙතුපව්වයා : කුසලං එකං ඛන්ධං නිසසාය තයො ඛන්ධා, තයො ඛන්ධෙ නිසසාය එකො ඛන්ධො, දෙව ඛන්ධෙ නිසසාය දෙව ඛන්ධො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලං ධම්මං නිසසාය අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතු-
පච්චයා : කුසලෙ ධර්මෙ නිසසාය විතතසම්ප්‍රධානං රූපං.

කුසලං ධම්මං නිසසාය කුසලො ව අබ්‍යාකතො ව ධම්මො
උප්පජ්ඣති හෙතුපච්චයා : කුසලං එකං ධර්මං නිසසාය තයො
ධර්මා විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං, තයො ධර්මෙ නිසසාය එකො
ධර්මො විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං, දෙව ධර්මෙ නිසසාය දෙව ධර්මා
විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං.

අකුසලං ධම්මං නිසසාය අකුසලො ධම්මො උප්පජ්ඣති හෙතු-
පච්චයා : අකුසලං එකං ධර්මං නිසසාය තයො ධර්මා, -පෙ-
දෙව ධර්මෙ නිසසාය දෙව ධර්මා.

අකුසලං ධම්මං නිසසාය අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතු
පච්චයා : අකුසලෙ ධර්මෙ නිසසාය විතතසම්ප්‍රධානං රූපං.

අකුසලං ධම්මං නිසසාය අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො
උප්පජ්ඣති හෙතුපච්චයා : අකුසලං එකං ධර්මං නිසසාය තයො
ධර්මා විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං, -පෙ- දෙව ධර්මෙ නිසසාය දෙව
ධර්මා විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං.

අබ්‍යාකතං ධම්මං නිසසාය අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
හෙතුපච්චයා . විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ධර්මං නිසසාය
තයො ධර්මා විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං, තයො ධර්මෙ නිසසාය
එකො ධර්මො විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං, දෙව ධර්මෙ නිසසාය දෙව
ධර්මා විතතසම්ප්‍රධානාඤ්ඤි රූපං, පටිසන්ධිකඛණේ විපාකාබ්‍යාකතං
එකං ධර්මං නිසසාය තයො ධර්මා කථන්තා ව රූපං, තයො ධර්මෙ
නිසසාය එකො ධර්මො කථන්තා ව රූපං, දෙව ධර්මෙ නිසසාය
දෙව ධර්මා කථන්තා ව රූපං. ධර්මෙ නිසසාය චත්ථි, චත්ථි.
නිසසාය ධර්මා, එකං මහාභූතං නිසසාය තයො මහාභූතා, තයො
මහාභූතෙ නිසසාය එකං මහාභූතං, දෙව මහාභූතෙ නිසසාය දෙව
මහාභූතා, මහාභූතෙ නිසසාය විතතසම්ප්‍රධානං රූපං, කථන්තාරූපං,
උපාදාරූපං. චත්ථි නිසසාය විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ධර්මා.

අබ්‍යාකතං ධම්මං නිසසාය කුසලො ධම්මො උප්පජ්ඣති හෙතු-
පච්චයා : චත්ථි නිසසාය කුසලො ධර්මා.

අබ්‍යාකතං ධම්මං නිසසාය අකුසලො ධම්මො උප්පජ්ඣති හෙතු-
පච්චයා : චත්ථි නිසසාය අකුසලො ධර්මා.

අබ්‍යාකතං ධම්මං නිසසාය කුසලො ව අබ්‍යාකතො ව ධම්මා උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: වත්ථිං නිසසාය කුසලා ඛන්ධා, මහාභූතෙ නිසසාය විතතසම්මුට්ඨානං රූපං.

අබ්‍යාකතං ධම්මං නිසසාය අකුසලො ව අබ්‍යාකතො ව ධම්මා උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: වත්ථිං නිසසාය අකුසලා ඛන්ධා මහාභූතෙ නිසසාය විතතසම්මුට්ඨානං රූපං.

කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං නිසසාය කුසලො ධම්මො උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: කුසලං එකං ඛන්ධඤ්ඤි වත්ථිං ව නිසසාය තයො ඛන්ධා -පෙ- දෙව ඛන්ධෙ ව වත්ථිං ව නිසසාය දෙව ඛන්ධා.

කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං නිසසාය අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: කුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව නිසසාය විතතසම්මුට්ඨානං රූපං.

කුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං නිසසාය කුසලො ව අබ්‍යාකතො ව ධම්මා උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: කුසලං එකං ඛන්ධඤ්ඤි වත්ථිඤ්ඤි නිසසාය තයො ඛන්ධා -පෙ- දෙව ඛන්ධෙ ව වත්ථිඤ්ඤි නිසසාය දෙව ඛන්ධා, කුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව නිසසාය විතතසම්මුට්ඨානං රූපං.

අකුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං නිසසාය අකුසලො ධම්මො උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: අකුසලං එකං ඛන්ධඤ්ඤි වත්ථිඤ්ඤි නිසසාය තයො ඛන්ධා, -පෙ- දෙව ඛන්ධෙ ව වත්ථිඤ්ඤි නිසසාය දෙව ඛන්ධා.

අකුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං නිසසාය අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: අකුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව නිසසාය විතතසම්මුට්ඨානං රූපං.

අකුසලඤ්ඤි අබ්‍යාකතඤ්ඤි ධම්මං නිසසාය අකුසලො ව අබ්‍යාකතො ව ධම්මා උප්පජ්ඣති හෙතෙප්ඵට්ඨයා: අකුසලං එකං ඛන්ධඤ්ඤි වත්ථිඤ්ඤි නිසසාය තයො ඛන්ධා, -පෙ- දෙව ඛන්ධෙ ව වත්ථිඤ්ඤි නිසසාය දෙව ඛන්ධා අකුසලෙ ඛන්ධෙ ව මහාභූතෙ ව නිසසාය විතතසම්මුට්ඨානං රූපං.

ගණනා

හෙතුයා සත්තරස්, ආරම්මණෙ සත්ත, අධිපතියා සත්තරස්, අනන්තරෙ සත්ත, සම්නාන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස්, අකුසල-මඤ්ඤාදි සත්ත, නිසසයෙ සත්තරස්, උපනිසසයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කම්මෙ සත්තරස්, විජාතෙ එකං, ආභාරෙ

සත්තරස, ඉන්ද්‍රියෙ සත්තරස, ක්කානෙ සත්තරස, මංගෙ සත්තරස, සමුප්පුකෙ සත්ත, විප්පුකෙ සත්තරස, අත්ථියා සත්තරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස.

නිස්සය වාරෙ - අනුලොමං.

පටිඨයානුලොමං

අකුසලං ධම්මං නිස්සය අකුසලො ධම්මො උප්පජ්ඣති නහෙතු-පට්ඨයා : විවිකිච්ඡාසහගතෙ උඤ්චවසහගතෙ ඛන්ධෙ නිස්සය විවිකිච්ඡාසහගතො උඤ්චවසහගතො මොහො.

අබ්‍යාකතං ධම්මං නිස්සය අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති නහෙතුපට්ඨයා : අහෙතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං නිස්සය තයො ඛන්ධා වින්තසමුට්ඨානඤ්ඤා රූපං, තයො ඛන්ධෙ නිස්සය එකො ඛන්ධො වින්තසමුට්ඨානඤ්ඤා රූපං, දෙව ඛන්ධෙ නිස්සය දෙව ඛන්ධා වින්තසමුට්ඨානඤ්ඤා රූපං. අහෙතුකපටිසන්ධිකම්මණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්ධං නිස්සය තයො ඛන්ධා කට්ඨනා ව රූපං, -පෙ- දෙව ඛන්ධෙ නිස්සය දෙව ඛන්ධා කට්ඨනා ව රූපං, ඛන්ධෙ නිස්සය වත්ථු, වත්ථුං නිස්සය ඛන්ධා, එකං මහාභූතං නිස්සය තයො මහාභූතා -පෙ- මහාභූතෙ නිස්සය වින්තසමුට්ඨානං රූපං කට්ඨනාරූපං උපාදරූපං, බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසංඝඤ්ජනානං එකං මහාභූතං නිස්සය තයො මහාභූතා -පෙ- මහාභූතෙ නිස්සය වින්තසමුට්ඨානං රූපං කට්ඨනාරූපං උපාදරූපං, බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසංඝඤ්ජනානං එකං මහාභූතං නිස්සය තයො මහාභූතා -පෙ- මහාභූතෙ නිස්සය කට්ඨනාරූපං උපාදරූපං, චක්ඛායතනං නිස්සය චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායායතනං නිස්සය කායවිඤ්ඤාණං, වත්ථුං නිස්සය අහෙතුකා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං නිස්සය අකුසලො ධම්මො උප්පජ්ඣති නහෙතුපට්ඨයා : වත්ථුං නිස්සය විවිකිච්ඡාසහගතො උඤ්චවසහගතො මොහො.

අකුසලඤ්ඤා අබ්‍යාකතඤ්ඤා ධම්මං නිස්සය අකුසලො ධම්මො උප්පජ්ඣති නහෙතුපට්ඨයා : විවිකිච්ඡාසහගතෙ උඤ්චවසහගතෙ ඛන්ධෙ ව වත්ථුං ව නිස්සය විවිකිච්ඡාසහගතො උඤ්චවසහගතො මොහො.

ගණනා

නභෙතුයා වතාරි, නභාරමමණෙ පඤ්ච, නඤ්චපනියා සතරස, නඤ්චනනරෙ පඤ්ච, නසමනනනරෙ පඤ්ච, නඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ් පඤ්ච, නඤ්චපනිසංසයෙ පඤ්ච, නපුරෙජානෙ සත, නපච්ඡාජානෙ සතරස, නඤ්ඤ්චනෙ සතරස, නකමම සත, නවිපාකෙ සතරස, නඤ්චානෙ එක, නඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ් එක, නකමනෙ එක, නමග්ගෙ එක, නසමපසුනෙ පඤ්ච, නවිපාසුනෙ කීණි, නොනකියා පඤ්ච, නොවිගනෙ පඤ්ච.

නිසංසයවාරසං පච්චනියං

නභෙතුපච්චයා නභාරමමණෙ පඤ්ච, නඤ්චපනියා සතරස, නඤ්චනනරෙ පඤ්ච, නසමනනනරෙ පඤ්ච, නඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ් පඤ්ච, නඤ්චපනිසංසයෙ පඤ්ච, නපුරෙජානෙ සත, නපච්ඡාජානෙ සතරස, නඤ්ඤ්චනෙ සතරස, නකමම සත, නවිපාකෙ සතරස, නසමපසුනෙ පඤ්ච, නවිපාසුනෙ කීණි, නොනකියා පඤ්ච, නොවිගනෙ පඤ්ච.

නිසංසයවාරසං අනුලොම පච්චනියං

නභෙතුපච්චයා භාරමමණෙ වතාරි, ඤ්චනනරෙ වතාරි, සමනනරෙ වතාරි, සභජානෙ වතාරි, ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ් වතාරි, නිසංසයෙ වතාරි, ඤ්චපනිසංසයෙ වතාරි, පුරෙජානෙ වතාරි, ඤ්ඤ්චනෙ වතාරි, කමම වතාරි, විපාකෙ එක, ඤ්චානෙ වතාරි, ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ් වතාරි, කමනෙ වතාරි, මග්ගෙ කීණි, සමපසුනෙ වතාරි, විපාසුනෙ වතාරි, අකියා වතාරි, නකියා වතාරි, විගනෙ වතාරි, අවිගනෙ වතාරි.

නිසංසයවාරසං පච්චයානුලොමං

පච්චයධං නාම නිසංසයධං නිසංසයධං නාම පච්චයධං.¹

නිසංසයවාරො.

සංසට්ඨවාරො

පච්චයානුලොමං

කුසලං ධම්මං සංසට්ඨො කුසලො ධම්මො උපපජ්ඣි භෙතුපච්චයා : කුසලං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, තයො ඛන්ධො සංසට්ඨො එකො ඛන්ධො, ඤේ ඛන්ධො සංසට්ඨො ඤේ ඛන්ධො.

1. පච්චයකං - නිසංසකං - P.T.S. සා.

පච්චයකං - නිසංසකං - සිවු. මජ්ඣ.

අකුසලං ධම්මං සංසට්ඨං අකුසලො ධම්මො උප්පජ්ඣති හෙතු-
පච්චියා ; අකුසලං එකං ඛන්ධං සංසට්ඨං තයො ඛන්ධා, තයො ඛන්ධො
සංසට්ඨං එකො ඛන්ධො, දෙව ඛන්ධො සංසට්ඨං දෙව ඛන්ධො.

අබ්‍යාකතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
හෙතුපච්චියා ; වීජාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං සංසට්ඨං
තයො ඛන්ධා, තයො ඛන්ධො සංසට්ඨං එකො ඛන්ධො, දෙව ඛන්ධො
සංසට්ඨං දෙව ඛන්ධො, පටිසන්ධිකඛණේ වීජාකාබ්‍යාකතං එකං ඛන්ධං
සංසට්ඨං තයො ඛන්ධා, තයො ඛන්ධො සංසට්ඨං එකො ඛන්ධො,
දෙව ඛන්ධො සංසට්ඨං දෙව ඛන්ධො.

හෙතුමූලකං

කුසලං ධම්මං සංසට්ඨං කුසලො ධම්මො උප්පජ්ඣති ආරම්භණ-
පච්චියා : අධිපතිපච්චියා, අධිපති පටිසන්ධිකඛණේ නත්ථි. අනන්තර-
පච්චියා, සමනන්තරපච්චියා, සහජාතපච්චියා, අඤ්ඤමඤ්ඤපච්චියා,
නික්ඛයපච්චියා, උපනික්ඛයපච්චියා.

(සබ්බානි පදානි හෙතුමූලකසද්ධානි)

ආරම්භණමූලකං

කුසලං ධම්මං සංසට්ඨං කුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාත-
පච්චියා : කුසලං එකං ඛන්ධං සංසට්ඨං තයො ඛන්ධා, තයො
ඛන්ධො සංසට්ඨං එකො ඛන්ධො, දෙව ඛන්ධො සංසට්ඨං දෙව
ඛන්ධො, චක්ඛුං, පුරෙජාතපච්චියා.

අකුසලං ධම්මං සංසට්ඨං අකුසලො ධම්මො උප්පජ්ඣති පුරෙජාත-
පච්චියා : අකුසලං එකං ඛන්ධං සංසට්ඨං තයො ඛන්ධා, තයො
ඛන්ධො සංසට්ඨං එකො ඛන්ධො, දෙව ඛන්ධො සංසට්ඨං දෙව
ඛන්ධො, චක්ඛුං පුරෙජාතපච්චියා.

අබ්‍යාකතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
පුරෙජාතපච්චියා : වීජාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං සංසට්ඨං
තයො ඛන්ධා, තයො ඛන්ධො සංසට්ඨං එකො ඛන්ධො, දෙව
ඛන්ධො සංසට්ඨං දෙව ඛන්ධො, චක්ඛුං පුරෙජාතපච්චියා.

පුරෙජාතමූලකං

කුසලං ධම්මං සංසට්ඨං -පෙ- අකුසලං ධම්මං -පෙ- අබ්‍යා-
කතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති ආසෙවන-
පච්චියා : කිරියාබ්‍යාකතං එකං ඛන්ධං සංසට්ඨං -පෙ-.

ආසෙවනමූලකං

කුසලං ධර්මං සංසට්ඨා කුසලො ධර්මො උප්පජ්ජති කම්ම-
පච්චයා : අකුසලං ධර්මං සංසට්ඨා -පෙ- අබ්‍යාකතං ධර්මං
සංසට්ඨා -පෙ-.

කම්මමූලකං

අබ්‍යාකතං ධර්මං සංසට්ඨා අබ්‍යාකතො ධර්මො උප්පජ්ජති
විපාකපච්චයා : විපාකාබ්‍යාකතං -පෙ-.

විපාකමූලකං

කුසලං ධර්මං සංසට්ඨා කුසලො ධර්මො උප්පජ්ජති ආහාර-
පච්චයා ඉන්ද්‍රියපච්චයා, ක්‍රියාපච්චයා, මග්ගපච්චයා, සම්පයුක්තපච්චයා,
(ඉමානි පදානි හෙතුපච්චයසද්ධිසාති.)

ආහාරාදිමූලකං

කුසලං ධර්මං සංසට්ඨා කුසලො ධර්මො උප්පජ්ජති විප්පයුක්ත-
පච්චයා : කුසලං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා -පෙ- දෙව
ඛන්ධා සංසට්ඨා දෙව ඛන්ධා, චක්ඛං විප්පයුක්තපච්චයා අකුසලං
ධර්මං -පෙ- චක්ඛං විප්පයුක්තපච්චයා අබ්‍යාකතං ධර්මං -පෙ-
චක්ඛං විප්පයුක්තපච්චයා.

විප්පයුක්තමූලකං

කුසලං ධර්මං සංසට්ඨා කුසලො ධර්මො උප්පජ්ජති අත්ථි-
පච්චයා නත්ථිපච්චයා, විග්ගපච්චයා, අවිග්ගපච්චයා. (හෙතුපච්චය-
සද්ධිසං.)

අත්ථිආදිමූලකං.

ගණනා

හෙතුයා තිණි, ආරම්මණෙ තිණි, අධිපතියා තිණි, අනන්තරෙ
තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ තිණි, අඤ්ඤමඤ්ඤ තිණි,
නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ
තිණි, කම්මෙ තිණි, විපාකෙ එකං, ආහාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි,
ක්‍රියාතෙ තිණි, මග්ගෙ තිණි, සම්පයුක්තෙ තිණි, විප්පයුක්තෙ තිණි,
අත්ථියා තිණි, නත්ථියා තිණි, විග්ගෙ තිණි, අවිග්ගෙ තිණි. (සුඤ්ඤ.)

හෙතුයා ආරම්මණෙ තිණි, හෙතුමූලකං විඤ්ඤානං. (දුමුලකං)

ආසෙවනපට්ඨයා හෙතුයා තීණි, ආරම්මණෙ තීණි, අධිපතියා තීණි, අනන්තරෙ තීණි, සමනන්තරෙ තීණි, සහජාතෙ තීණි, අඤ්ඤා-මඤ්ඤා තීණි, නික්ඛයෙ තීණි, උපනික්ඛයෙ තීණි, පුරෙජාතෙ තීණි, කමමෙ තීණි, ආභාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ක්‍රියාතෙ තීණි, මග්ගෙ තීණි, සම්පයුක්තෙ තීණි. වීජයුක්තෙ තීණි, අත්ථියා තීණි, නත්ථියා තීණි, විගතෙ තීණි, අවිගතෙ තීණි. (දුමුලකං)

ආසෙවනමූලකං.

විජාකපට්ඨයා හෙතුයා එකං, ආරම්මණෙ එකං, අධිපතියා එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤා-මඤ්ඤා එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, පුරෙජාතෙ එකං, කමමෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්‍රියාතෙ එකං, මග්ගෙ එකං, සම්පයුක්තෙ එකං, වීජයුක්තෙ එකං අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං, (දුමුලකං)

විජාකමූලකං.

සංසට්ඨවාරෙ අනුලොමං.

පච්චය පච්චතීයං.

අකුසලං ධම්මං සංසට්ඨං අකුසලො ධම්මො උප්පජ්ජති නභෙතු-පත්‍රයා: විවික්ච්ඡාසහගතෙ උඤ්ච්චසහගතෙ ඛන්ධෙ සංසට්ඨං විවි-ක්ච්ඡාසහගතො උඤ්ච්චසහගතො මොහො.

අබ්‍යාකතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති නභෙතුපත්‍රයා: අභෙතුකං විජාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං, සංසට්ඨං තයො ඛන්ධා, තයො ඛන්ධෙ සංසට්ඨං එකො ඛන්ධො, දො ඛන්ධෙ සංසට්ඨං දො ඛන්ධා, අභෙතුකපට්ඨසන්ධිකමණෙ විජාකාබ්‍යාකතං එකං ඛන්ධං, සංසට්ඨං තයො ඛන්ධා, තයො ඛන්ධෙ සංසට්ඨං එකො ඛන්ධො, දො ඛන්ධෙ සංසට්ඨං දො ඛන්ධා.

නභෙතුමූලකං.

කුසලං ධම්මං සංසට්ඨං කුසලො ධම්මො උප්පජ්ජති නඅධිපති-පත්‍රයා, නපුරෙජාතපත්‍රයා: ආරුප්පෙ කුසලං එකං ඛන්ධං සංසට්ඨං තයො ඛන්ධා -පෙ- දො ඛන්ධෙ සංසට්ඨං දො ඛන්ධා.

අකුසලං ධම්මං නඅධිපතිආදිමූලකං -පෙ- අබ්‍යාකතං ධම්මං -පෙ- කුසලං ධම්මං සංසට්ඨං කුසලො ධම්මො උප්පජ්ජති නපච්ඡාජාතපත්‍රයා තීණි. නආසෙවනපත්‍රයා තීණි.

නපච්ඡාජාතමූලකං.

කුසලං ධම්මං සංසට්ඨං කුසලො ධම්මො උප්පජ්ඣති නකම්ම-
පච්චයා: කුසලෙ ඛන්ධෙ සංසට්ඨං කුසලා චෙතනා.

අකුසලං ධම්මං සංසට්ඨං අකුසලො ධම්මො උප්පජ්ඣති
නකම්මපච්චයා: අකුසලෙ ඛන්ධෙ සංසට්ඨං අකුසලා චෙතනා.

අබ්‍යාකතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
නකම්මපච්චයා: කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ සංසට්ඨං කිරියාබ්‍යාකතා
චෙතනා.

නකම්මමූලකං.

කුසලං ධම්මං සංසට්ඨං -පෙ- අකුසලං ධම්මං සංසට්ඨං
-පෙ- අබ්‍යාකතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
නව්පාකපච්චයා: කිරියාබ්‍යාකතං එකං ඛන්ධං.

(සංසථවාරො පච්චනීයවිභවෙහි නකම්මෙ ව නව්පාකෙ ව පටි-
සන්ධි නන්තී. අවසෙසෙසු සබ්බත්ථ අත්ථී)

නව්පාකමූලකං.

අබ්‍යාකතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
නකුප්පකපච්චයා: පඤ්චවිඤ්ඤාණසහගතං එකං ඛන්ධං සංසට්ඨං තයො
ඛන්ධා -පෙ- දො ඛන්ධෙ සංසට්ඨං දො ඛන්ධා.

නකුප්පකමූලකං.

අබ්‍යාකතං ධම්මං සංසට්ඨං අබ්‍යාකතො ධම්මො උප්පජ්ඣති
නමග්ගපච්චයා: අභෙතුකං විපාකාබ්‍යාකතං¹, කිරියාබ්‍යාකතං එකං
ඛන්ධං සංසට්ඨං තයො ඛන්ධා -පෙ- දො ඛන්ධෙ සංසට්ඨං දො
ඛන්ධා, අභෙතුකපටිසන්ධිකඛණං.

න මග්ගමූලකං.

කුසලං ධම්මං සංසට්ඨං කුසලො ධම්මො උප්පජ්ඣති නව්ප-
සුක්කපච්චයා: ආරුප්ප කුසලං එකං ඛන්ධං සංසට්ඨං තයො ඛන්ධා
-පෙ- දො ඛන්ධෙ සංසට්ඨං දො ඛන්ධා.

අකුසලං ධම්මං සංසට්ඨං අකුසලො ධම්මො උප්පජ්ඣති
නව්පසුක්කපච්චයා: ආරුප්ප අකුසලං එකං ඛන්ධං සංසට්ඨං තයො-
ඛන්ධා -පෙ- දො ඛන්ධෙ සංසට්ඨං දො ඛන්ධා.

1. අභෙතුකවිපාකාබ්‍යාකතං - සී. මු.

අඛ්‍යාතනං ධම්මං සංසට්ඨා අඛ්‍යාතනො ධම්මො උප්පජ්ඣති
නව්සයුක්තපච්චයා: ආරුපො¹ විපාකාඛ්‍යාතනං කිරියාඛ්‍යාතනං එකං
ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, -පෙ- දො ඛන්ධො සංසට්ඨා දො
ඛන්ධා. (නව්සයුක්තෙ පටිසන්ධි නන්ති.)

නව්සයුක්තමූලකං.

ගණනා

පච්චතීයං

නභෙතුයා දො, නඅධිපතියා තීණි, නපුරෙජාතෙ තීණි, නපච්ජා-
ජාතෙ තීණි, නආසෙවනෙ තීණි, නකමෙම තීණි, නව්පාකෙ තීණි,
නක්ඛාතෙ එකං, නමග්ගෙ එකං, නව්සයුක්තෙ තීණි. (සුඤ්ඤි)

නභෙතුපච්චයා නඅධිපතියා දො, නපුරෙජාතෙ දො, නපච්ජා-
ජාතෙ දො, නආසෙවනෙ දො, නකමෙම එකං, නව්පාකෙ දො,
නක්ඛාතෙ එකං, නමග්ගෙ එකං, නව්සයුක්තෙ දො. (දුමුලකං)

නභෙතුපච්චයා නඅධිපතිපච්චයා නපුරෙජාතෙ දො, නපච්ජාජාතෙ
දො, නආසෙවනෙ දො, නකමෙම එකං, නව්පාකෙ දො, නක්ඛාතෙ
එකං, නමග්ගෙ එකං, නව්සයුක්තෙ දො. (තිමුලකං)

නභෙතුපච්චයා නඅධිපතිපච්චයා නපුරෙජාතපච්චයා නපච්ජාජාතෙ
දො, නආසෙවනෙ දො, නකමෙම එකං, නව්පාකෙ දො, නමග්ගෙ
එකං, නව්සයුක්තෙ දො. (චතුමුලකං)

නභෙතුපච්චයා නඅධිපතිපච්චයා නපුරෙජාතපච්චයා නපච්ජාජාත-
පච්චයා නආසෙවනපච්චයා නකමෙම එකං, නව්පාකෙ දො,
නමග්ගෙ එකං, නව්සයුක්තෙ දො. (තිමුලකං)

නභෙතුපච්චයා නඅධිපතිපච්චයා නපුරෙජාතපච්චයා නපච්ජාජාත-
පච්චයා නආසෙවනපච්චයා නකමෙමපච්චයා නව්පාකෙ එකං,
නමග්ගෙ එකං, නව්සයුක්තෙ එකං. (සත්තමුලකං)

නභෙතුපච්චයා නඅධිපතිපච්චයා -පෙ- නකමෙමපච්චයා නව්පාක-
පච්චයා නමග්ගපච්චයා, නව්සයුක්තෙ එකං. (නව්මුලකං)

නභෙතුමූලකං.

නඅධිපතිපච්චයා නභෙතුයා දො, නපුරෙජාතෙ තීණි, නපච්ජා-
ජාතෙ තීණි, නආසෙවනෙ තීණි, නකමෙම තීණි, නව්පාකෙ තීණි,
නක්ඛාතෙ එකං, නමග්ගෙ එකං, නව්සයුක්තෙ තීණි. (දුමුලකං)

1. ආරුපෙ - මජ්ඣං.

නඳ්විපතිපව්වයා නභෙතුපව්වයා නපුරෙජානෙ දෙව, නපව්ජා-
ජානෙ දෙව, නආසෙවනෙ දෙව, නකමෙම එකං, නව්පාකෙ දෙව,
නකානෙ එකං, නමගෙම එකං, නව්පයුකෙම දෙව. (තිමුලකං)

නඳ්විපතිමුලකං.

නපුරෙජානපව්වයා නභෙතුයා දෙව, නඳ්විපතියා තිණි, නපව්ජා-
ජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නව්පාකෙ තිණි,
නමගෙම එකං, නව්පයුකෙම තිණි. (දුමුලකං)

නපුරෙජානපව්වයා නභෙතුපව්වයා නඳ්විපතියා දෙව, නපව්ජා-
ජානෙ දෙව, නආසෙවනෙ දෙව, නකමෙම එකං, නව්පාකෙ දෙව,
නමගෙම එකං, නව්පයුකෙම දෙව. සංඛිකං. (තිමුලකං)

නපුරෙජානමුලකං.

නපව්ජාජානපව්වයා -පෙ- නආසෙවනපව්වයා නභෙතුයා දෙව,
නඳ්විපතියා තිණි, නපුරෙජානෙ තිණි, නපව්ජාජානෙ තිණි,
නකමෙම තිණි, නව්පාකෙ තිණි, නකානෙ එකං, නමගෙම එකං,
නව්පයුකෙම තිණි. (දුමුලකං)

නආසෙවනපව්වයා නභෙතුපව්වයා නඳ්විපතියා දෙව, නපුරෙ-
ජානෙ දෙව, නපව්ජාජානෙ දෙව, නකමෙම එකං, නව්පාකෙ දෙව,
නකානෙ එකං නමගෙම එකං, නව්පයුකෙම දෙව, සංඛිකං.
(තිමුලකං)

නපව්ජාජාන නආසෙවනමුලකං.

නකමෙමපව්වයා නභෙතුයා එකං, නඳ්විපතියා තිණි, නපුරෙ-
ජානෙ තිණි, නපව්ජාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නව්පාකෙ-
තිණි, නමගෙම එකං, නව්පයුකෙම තිණි. (දුමුලකං)

නකමෙමපව්වයා නභෙතුපව්වයා නඳ්විපතියා එකං, නපුරෙජානෙ
එකං, නපව්ජාජානෙ එකං, නආසෙවනෙ එකං, නව්පාකෙ එකං,
නමගෙම එකං, නව්පයුකෙම එකං, සංඛිකං. (තිමුලකං)

නකමෙමමුලකං.

නව්පාකපව්වයා නභෙතුයා දෙව, නඳ්විපතියා තිණි, නපුරෙ-
ජානෙ තිණි, නපව්ජාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම-
තිණි, නමගෙම එකං, නව්පයුකෙම තිණි. (දුමුලකං)

නව්පාකපව්වයා නභෙතුපව්වයා නඳධිපතිපව්වයා නපුරෙජාත-
පව්වයා නපච්ඡාජාතපව්වයා නආසෙවනපව්වයා නකමෙම එකං,
නමග්ගෙ එකං, නව්පසුග්ගෙ දෙව. (සක්කමුලකං)

නව්පාකමුලකං.

නක්ඛානපව්වයා නභෙතුයා එකං, නඳධිපතියා එකං, නපච්ඡා-
ජාතෙ එකං, නආසෙවනෙ එකං, නමග්ගෙ එකං. (දුමුලකං)

නක්ඛානපව්වයා නභෙතුපව්වයා නඳධිපතිපව්වයා නපච්ඡාජාත-
පව්වයා නආසෙවනපව්වයා නමග්ගෙ එකං. (තිමුලකං)

නක්ඛානමුලකං.

නමග්ගපව්වයා නභෙතුයා එකං, නඳධිපතියා එකං, නපුරෙ-
ජාතෙ එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකමෙම-
එකං, නව්පාකෙ එකං, නක්ඛාතෙ එකං, නව්පසුග්ගෙ එකං,
සංඛික්ඛං. (දුමුලකං)

නමග්ගමුලකං.

නව්පසුග්ගපව්වයා නභෙතුයා දෙව, නඳධිපතියා තිණි,
නපුරෙජාතෙ තිණි, නපච්ඡාජාතෙ තිණි, නආසෙවනෙ තිණි,
නකමෙම තිණි, නව්පාකෙ තිණි, නමග්ගෙ එකං. (දුමුලකං)

නව්පසුග්ගපව්වයා නභෙතුපව්වයා නඳධිපතියා දෙව, නපුරෙ
ජාතෙ දෙව, නපච්ඡාජාතෙ දෙව, නආසෙවනෙ දෙව, නකමෙම
එකං, නව්පාකෙ දෙව, නමග්ගෙ එකං. (තිමුලකං)

නව්පසුග්ගපව්වයා නභෙතුපව්වයා නඳධිපතිපව්වයා නපුරෙජාත-
පව්වයා නපච්ඡාජාතපව්වයා නආසෙවනපව්වයා නකමෙමපව්වයා නව්පාක-
පව්වයා, නමග්ගෙ එකං. (නවමුලකං)

පඨනීයං.

ගණනා

අනුලොම පඨනීයං

භෙතුපව්වයා නඳධිපතියා තිණි, නපුරෙජාත තිණි, නපච්ඡා-
ජාතෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නව්පාකෙ තිණි,
නව්පසුග්ගෙ තිණි. (දුමුලකං)

භෙතුපව්වයා ආරමුණපව්වයා, නඳධිපතියා තිණි, නපුරෙජාතෙ
තිණි, නපච්ඡාජාතෙ තිණි, නආසෙවන තිණි, නකමෙම තිණි,
නව්පාකෙ තිණි, නව්පසුග්ගෙ තිණි. (තිමුලකං)

හෙතුපච්චයා ආරම්භපච්චයා අධිපතිපච්චයා නපුරෙජානෙ තීණි,
නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නකලෙම තීණි, නච්ඡාකෙ
තීණි, නච්ඤායුතෙ තීණි. (චතුමුලකං)

හෙතුපච්චයා ආරම්භපච්චයා අධිපතිපච්චයා අනන්තරපච්චයා
සමනන්තරපච්චයා සහජාතපච්චයා අඤ්ඤමඤ්ඤපච්චයා නික්ඛයපච්චයා
උපනික්ඛයපච්චයා පුරෙජාතපච්චයා, නපච්ඡාජානෙ තීණි, නආසෙ-
වනෙ තීණි, නකලෙම තීණි, නච්ඡාකෙ තීණි, (එකාදසකමුලකං)

හෙතුපච්චයා ආරම්භපච්චයා, සංඛින්නං. පුරෙජාතපච්චයා
ආසෙවනපච්චයා නපච්ඡාජානෙ තීණි, නකලෙම තීණි, නච්ඡාකෙ
තීණි. (සාසෙවන ආදසමුලකං)

හෙතුපච්චයා ආරම්භපච්චයා. සංඛින්නං. පුරෙජාතපච්චයා
ආසෙවනපච්චයා ආභාරපච්චයා. සංඛින්නං. අවිගතපච්චයා නපච්ඡා-
ජානෙ තීණි, නච්ඡාකෙ තීණි. (සාසෙවන තෙව්සමුලකං)

හෙතුපච්චයා ආරම්භපච්චයා. සංඛින්නං. පුරෙජාතපච්චයා
කම්මපච්චයා විජාකපච්චයා නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ
එකං. (සවිජාක තෙරසමුලකං)

හෙතුපච්චයා ආරම්භපච්චයා. සංඛින්නං. පුරෙජාතපච්චයා
කම්මපච්චයා විජාකපච්චයා ආභාරපච්චයා. සංඛින්නං, අවිගතපච්චයා
නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං. (සවිජාක තෙව්සමුලකං)
හෙතුමුලකං.

ආරම්භපච්චයා නහෙතුයා ඥා, නඅධිපතියා තීණි, නපුරෙ-
ජානෙ තීණි, නපච්ඡාජානෙ තීණි, නආසෙවනෙ තීණි, නකලෙම
තීණි, නච්ඡාකෙ තීණි, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං,
නච්ඤායුතෙ තීණි. (දුමුලකං)

ආරම්භපච්චයා හෙතුපච්චයා, නඅධිපතියා තීණි, සංඛින්නං,
(තිමුලකං)

ආරම්භමුලකං.

අධිපතිපච්චයා නපුරෙජානෙ තීණි, නආසෙවනෙ තීණි,
නකලෙම තීණි, නච්ඡාකෙ තීණි, නච්ඤායුතෙ තීණි. (දුමුලකං)

අධිපතිපච්චයා හෙතුපච්චයා සංඛින්නං. අනන්තරපච්චයා සම-
නන්තරපච්චයා සහජාතපච්චයා අඤ්ඤමඤ්ඤපච්චයා නික්ඛය-
පච්චයා උපනික්ඛයපච්චයා. යථා ආරම්භපච්චයෙ එවං
වික්ඛාරෙතබ්බං.

අධිපතිමුලකං.

පුරෙජානපව්‍යා නහෙතුයා දෙව, නඟ්පනියා තීණි, නපව්ජා-
ජානෙ තීණි, නඟ්සෙවනෙ තීණි, නකලෙම තීණි, නව්පාකෙ
තීණි, නකුනෙ එකං. නමග්ගෙ එකං. (දුමුලකං)

පුරෙජානපව්‍යා හෙතුපව්‍යා නඟ්පනියා තීණි, නපව්ජාජානෙ
තීණි, නඟ්සෙවනෙ තීණි, නකලෙම තීණි, නව්පාකෙ තීණි.
සංඛිතං. (තිමුලකං)

පුරෙජානමුලකං.

ආසෙවනපව්‍යා නහෙතුයා දෙව, නඟ්පනියා තීණි, නපුරෙ-
ජානෙ තීණි, නපව්ජාජානෙ තීණි, නකලෙම තීණි, නව්පාකෙ
තීණි, නමග්ගෙ එකං, නව්ප්පුකෙ තීණි. (දුමුලකං)

ආසෙවනපව්‍යා හෙතුපව්‍යා නඟ්පනියා තීණි, නපුරෙජානෙ
තීණි, නපව්ජාජානෙ තීණි, නකලෙම තීණි නව්පාකෙ තීණි,
නව්ප්පුකෙ තීණි, සංඛිතං. (තිමුලකං)

ආසෙවනමුලකං.

කලපව්‍යා නහෙතුයා දෙව, නඟ්පනියා තීණි, නපුරෙජානෙ
තීණි, නපව්ජාජානෙ තීණි, නඟ්සෙවනෙ තීණි, නව්පාකෙ තීණි,
නකුනෙ එකං, නමග්ගෙ එකං, නව්ප්පුකෙ තීණි. (දුමුලකං)

කලපව්‍යා හෙතුපව්‍යා නඟ්පනියා තීණි, සංඛිතං.
(තිමුලකං)

කමමුලකං.

විපාකපව්‍යා නහෙතුයා එකං, නඟ්පනියා එකං, නපුරෙජානෙ
එකං, නපව්ජාජානෙ එකං, නඟ්සෙවනෙ එකං, නකුනෙ එකං,
නමග්ගෙ එකං, නව්ප්පුකෙ එකං. (දුමුලකං)

විපාකපව්‍යා හෙතුපව්‍යා නඟ්පනියා එකං, සංඛිතං.
(තිමුලකං)

විපාකමුලකං.

ආහාරපව්‍යා නහෙතුයා දෙව, නඟ්පනියා තීණි, නපුරෙජානෙ
තීණි, නපව්ජාජානෙ තීණි, නඟ්සෙවනෙ තීණි, නකලෙම තීණි,
නව්පාකෙ තීණි, නකුනෙ එකං, නමග්ගෙ එකං, නව්ප්පුකෙ
තීණි. (දුමුලකං)

ආහාරපච්චයා හෙතුපච්චයා නඤ්ඨපතියා තිණි. සංඛින්නං
(තිමුලකං)

ආහාරමූලකං.

ඉන්ද්‍රියපච්චයා නහෙතුයා දෙව, නඤ්ඨපතියා තිණි, නපුරෙජානෙ
තිණි, නපච්ඡාජානෙ තිණි. නආසෙවනෙ තිණි. නකමෙම තිණි,
නව්පාකෙ තිණි, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං. නව්පසුකෙ
තිණි. (දුමුලකං)

ඉන්ද්‍රියපච්චයා හෙතුපච්චයා නඤ්ඨපතියා තිණි. සංඛින්නං.
(තිමුලකං)

ඉන්ද්‍රියමූලකං.

ක්කානපච්චයා නහෙතුයා දෙව. නඤ්ඨපතියා තිණි, නපුරෙජානෙ
තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි,
නව්පාකෙ තිණි, නමග්ගෙ එකං, නව්පසුකෙ තිණි. (දුමුලකං)

ක්කානපච්චයා හෙතුපච්චයා නඤ්ඨපතියා තිණි. සංඛින්නං.
(තිමුලකං)

ක්කානමූලකං.

මග්ගපච්චයා නහෙතුයා එකං, නඤ්ඨපතියා තිණි. නපුරෙජානෙ
තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි. නකමෙම තිණි,
නව්පාකෙ තිණි, නව්පසුකෙ තිණි. (දුමුලකං)

මග්ගපච්චයා හෙතුපච්චයා සංඛින්නං. (තිමුලකං)

මග්ගමූලකං.

සමපසුකපච්චයා නහෙතුයා දෙව, නඤ්ඨපතියා තිණි, නපුරෙ-
ජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි. නආසෙවනෙ තිණි, නකමෙම
තිණි, නව්පාකෙ තිණි. නක්ඛානෙ එකං. නමග්ගෙ එකං. නව්ප-
සුකෙ තිණි. (දුමුලකං)

සමපසුකපච්චයා හෙතුපච්චයා නඤ්ඨපතියා තිණි. සංඛින්නං.
(තිමුලකං)

සමපසුකමූලකං.

විප්පසුකපච්චයා නහෙතුයා දෙව. නඤ්ඨපතියා තිණි. නපුරෙ-
ජානෙ එකං, නපච්ඡාජානෙ තිණි. නආසෙවනෙ තිණි. නකමෙම
තිණි, නව්පාකෙ තිණි, නක්ඛානෙ එකං, නමග්ගෙ එකං. (දුමුලකං)

එකං, කමෙම දෙව, විපාකෙ එකං, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව,
 කුමානෙ දෙව, මග්ගෙ එකං, සමප්පන්නෙ දෙව, විප්පන්නෙ එකං,
 අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව.
 (වතුමුලකං)

නහෙතුපව්වයා නඤ්ඤිපව්වයා නපුරෙජාතපව්වයා නපච්ඡාජාත
 පව්වයා නආසෙවනපව්වයා නකම්මපව්වයා ආරම්මණෙ එකං,
 අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤ-
 මඤ්ඤෙ එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, ආභාරෙ එකං,
 ඉන්ද්‍රියෙ එකං, කුමානෙ එකං, සමප්පන්නෙ එකං, අත්ථියා එකං,
 නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං, සබ්බස්ම එකං.
 (සත්තමුලකං)

නහෙතුපව්වයා නඤ්ඤිපව්වයා නපුරෙජාතපව්වයා නපච්ඡා-
 ජාතපව්වයා නආසෙවනපව්වයා නකම්මපව්වයා නවිපාකපව්වයා
 නමග්ගපව්වයා නවිප්පන්නපව්වයා, ආරම්මණෙ එකං, අනන්තරෙ
 එකං, සමනන්තරෙ එකං සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤෙ එකං,
 නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං,
 කුමානෙ එකං, සමප්පන්නෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං
 විගතෙ එකං, අවිගතෙ එකං. (දසමුලකං)

නහෙතුමුලකං.

(නවිපාකං නමග්ගං නවිප්පන්නං නකම්මපව්වයසදිසං.)

නඤ්ඤිපව්වයා හෙතුයා තිණි, ආරම්මණෙ තිණි, සංඛින්නං.
 අවිගතෙ තිණි. (දුමුලකං)

නඤ්ඤිපව්වයා නහෙතුපව්වයා ආරම්මණෙ දෙව, සංඛින්නං.
 අවිගතෙ දෙව. (තිමුලකං)

(නඤ්ඤිපව්වකං, නහෙතුමි ධීතෙන නහෙතුමුලක සදිසං
 කාතබ්බං.)

නඤ්ඤිපව්වකං.

නපුරෙජාතපව්වයා හෙතුයා තිණි, ආරම්මණෙ තිණි, සංඛින්නං,
 ආසෙවනෙ තිණි, කමෙම තිණි, විපාකෙ එකං.

නපුරෙජාතමුලකං.

(සබ්බානි පදනි විජාරෙතබ්බානි. ඉමානි අලිඛිතෙසු පදෙසු
 තිණි පඤ්ඤා. නපුරෙජාතමුලකෙ නහෙතුයා ධීතෙන ආසෙවනෙ ව
 මග්ගෙ ව එකො පඤ්ඤා කාතබ්බා. අවපෙසානි නහෙතුපව්වය-
 සදිසානි. නපච්ඡාජාතපව්වයා පරිපුණ්ණං නඤ්ඤිපව්වය සදිසං.)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නකමිපච්චයා හෙතුයා තිණි, ආරමමණෙ තිණි, අධිපතියා තිණි, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ තිණි, අඤ්ඤමඤ්ඤ තිණි, නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ තිණි, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ඤානෙ තිණි, මග්ගෙ තිණි, සමප්පුනෙ තිණි, විප්පුනෙ තිණි, අත්තියා තිණි, නත්තියා තිණි, විගතෙ තිණි, අවිගතෙ තිණි. (දුමුලකං)

නකමිපච්චයා නහෙතුපච්චයා ආරමමණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, පුරෙජාතෙ එකං, ආසෙවනෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං, සමප්පුනෙ එකං, විප්පුනෙ එකං, අත්තියා එකං, නත්තියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (තිමුලකං)

නකමිපච්චයා නහෙතුපච්චයා නඅධිපතිපච්චයා නපුරෙජාත-පච්චයා, ආරමමණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං, සමප්පුනෙ එකං, අත්තියා එකං, නත්තියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (පඤ්ඤමුලකං)

(අවසෙසානි පදානි එතෙන උපායෙන වික්ඛාරෙතඛානි. සංඛින්නං.)

නවිපාකපච්චයා හෙතුයා තිණි, සංඛින්නං. පරිපුණ්ණං, අවිගතෙ තිණි. (දුමුලකං)

නවිපාකපච්චයා නහෙතුපච්චයා නඅධිපතිපච්චයා නපුරෙජාත-පච්චයා ආරමමණෙ දෙව, අනන්තරෙ දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤමඤ්ඤ දෙව, නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, ආසෙවනෙ එකං, කමමෙ දෙව, ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ඤානෙ දෙව, මග්ගෙ එකං, සමප්පුනෙ දෙව, අත්තියා දෙව, නත්තියා දෙව, විගතෙ දෙව, අවිගතෙ දෙව. (පඤ්ඤමුලකං)

නවිපාකමුලකං ඉමං නානාකරණං අවසෙසානි යථා නහෙතු-මුලකං.

නවිපාකමුලකං.

නකඤ්ඤානපච්චයා ආරමමණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, පුරෙජාතෙ එකං, කමමෙ එකං, විපාකෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, සමප්පුනෙ එකං, විප්පුනෙ එකං, අත්තියා එකං, නත්තියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං. (දුමුලකං)

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නක්කානපව්වයා නහෙතුපව්වයා නඅධිපතිපව්වයා නපච්ඡාජාන-
පව්වයා නආසෙවනපව්වයා නමග්ගපව්වයා ආරම්භණ ඵකං,
අනන්තරෙ ඵකං, සමනන්තරෙ ඵකං, සහජාතෙ ඵකං, අඤ්ඤමඤ්ඤ
ඵකං, නික්ඛයෙ ඵකං, උපනික්ඛයෙ ඵකං, පුරෙජාතෙ ඵකං, කමෙම
ඵකං, විජාතෙ ඵකං, ආභාරෙ ඵකං, ඉන්ද්‍රියෙ ඵකං, සමපසුත්තෙ
ඵකං, විපපසුත්තෙ ඵකං, අත්ථියා ඵකං, නත්ථියා ඵකං, විගතෙ ඵකං,
අවිගතෙ ඵකං. (සත්තමුලකං)

නක්කානමුලකං.

නමග්ගපව්වයා ආරම්භණ ඵකං, අනන්තරෙ ඵකං, සමනන්තරෙ
ඵකං, සහජාතෙ ඵකං, අඤ්ඤමඤ්ඤ ඵකං, නික්ඛයෙ ඵකං, උප-
නික්ඛයෙ ඵකං, පුරෙජාතෙ ඵකං, ආසෙවනෙ ඵකං, කමෙම ඵකං,
විජාතෙ ඵකං, ආභාරෙ ඵකං, ඉන්ද්‍රියෙ ඵකං, ක්කාතෙ ඵකං,
සමපසුත්තෙ ඵකං, විපපසුත්තෙ ඵකං, අත්ථියා ඵකං, නත්ථියා ඵකං,
විගතෙ ඵකං, අවිගතෙ ඵකං. (දුමුලකං)

නමග්ගපව්වයා නහෙතුපව්වයා නඅධිපතිපව්වයා. නපුරෙජාත,
පව්වයා, ආරම්භණ ඵකං, අනන්තරෙ ඵකං, සමනන්තරෙ ඵකං,
සහජාතෙ ඵකං, අඤ්ඤමඤ්ඤ ඵකං, නික්ඛයෙ ඵකං, උපනික්ඛයෙ
ඵකං, කමෙම ඵකං, විජාතෙ ඵකං, ආභාරෙ ඵකං, ඉන්ද්‍රියෙ ඵකං,
ක්කාතෙ ඵකං, සමපසුත්තෙ ඵකං, විපපසුත්තෙ ඵකං, අත්ථියා ඵකං,
නත්ථියා ඵකං, විගතෙ ඵකං, අවිගතෙ ඵකං. (පඤ්ඤමුලකං)

(නමග්ගපව්වයා නහෙතුපව්වයා, සංවික්කං.)

නමග්ගමුලකං.

නවිපසුත්තපව්වයා හෙතුයා තිණි, ආරම්භණ තිණි, අධිපතියා
තිණි, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ තිණි,
අඤ්ඤමඤ්ඤ තිණි, නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ තිණි, ආසෙවනෙ
තිණි, කමෙම තිණි, විජාතෙ තිණි, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි,
ක්කාතෙ තිණි, මග්ගෙ තිණි, සමපසුත්තෙ තිණි, අත්ථියා තිණි,
නත්ථියා තිණි, විගතෙ තිණි අවිගතෙ තිණි. (දුමුලකං)

නවිපසුත්තපව්වයා නහෙතුපව්වයා ආරම්භණ දෙව, අනන්තරෙ
දෙව, සමනන්තරෙ දෙව, සහජාතෙ දෙව, අඤ්ඤමඤ්ඤ දෙව,
නික්ඛයෙ දෙව, උපනික්ඛයෙ දෙව, ආසෙවනෙ ඵකං, කමෙම දෙව,
ආභාරෙ දෙව, ඉන්ද්‍රියෙ දෙව, ක්කාතෙ දෙව, මග්ගෙ ඵකං, සමප-
සුත්තෙ දෙව, අත්ථියා දෙව, නත්ථියා දෙව, විගතෙ දෙව, අවිගතෙ
දෙව. (තිමුලකං)

* මෙම පොතෙහි පටුන, 83 දංක 65 හි ඇතුළත් කර ඇත.

නවීපසුග්‍රහපව්‍යයා නහෙතුපව්‍යයා නඅධිපතිපව්‍යයා නපුරෙජාන-
පව්‍යයා නපච්ඡාජානපව්‍යයා (නආසෙවනපව්‍යයමුලකමි නහෙතුමුලක
සදිසං.) නකමුලපව්‍යයා නවිපාකපව්‍යයා නමග්ගපව්‍යයා (ඉමානි
කීණි මුලානි එකසදිසානි) ආරමුලණෙ එකං, අනන්තරෙ එකං,
සමනන්තරෙ එකං, සහජානෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං, නිසසයෙ
එකං, උපනිසසයෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්‍රියානෙ
එකං, සමපසුග්‍රහෙ එකං, අත්තියා එකං, නත්තියා එකං, වීගතෙ
එකං, අවීගතෙ එකං. (නවමුලකං)

නවීපසුග්‍රහමුලකං.

පට්ටනියානුලොමං.

සංසට්ඨවාරො.

සමපසුග්‍රහවාර

කුසලං ධම්මං සමපසුග්‍රහො කුසලො ධම්මො උපපජ්ඣති හෙතු-
පව්‍යයා : කුසලං එකං ඛන්ධං සමපසුග්‍රහො තයො ඛන්ධා, තයො
ඛන්ධෙ සමපසුග්‍රහො එකො ඛන්ධො, දෙව ඛන්ධෙ සමපසුග්‍රහො දෙව
ඛන්ධා.

අකුසලං ධම්මං සමපසුග්‍රහො අකුසලො ධම්මො උපපජ්ඣති
හෙතුපව්‍යයා : අකුසලං එකං ඛන්ධං සමපසුග්‍රහො තයො ඛන්ධා, තයො
ඛන්ධෙ සමපසුග්‍රහො එකො ඛන්ධො, දෙව ඛන්ධෙ සමපසුග්‍රහො දෙව
ඛන්ධා.

අබ්‍යාකතං ධම්මං සමපසුග්‍රහො අබ්‍යාකතො ධම්මො උපපජ්ඣති
හෙතුපව්‍යයා : වීජාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං සමප-
සුග්‍රහො තයො ඛන්ධා, තයො ඛන්ධෙ සමපසුග්‍රහො එකො ඛන්ධො,
දෙව ඛන්ධෙ සමපසුග්‍රහො දෙව ඛන්ධා. පටිසන්ධිකමණෙ වීජාකාබ්‍යා-
කතං එකං ඛන්ධං සමපසුග්‍රහො තයො ඛන්ධා, තයො ඛන්ධෙ සමප-
සුග්‍රහො එකො ඛන්ධො, දෙව ඛන්ධෙ සමපසුග්‍රහො දෙව ඛන්ධා.
(සංවිතං.)

ගණනා

හෙතුයා කීණි, ආරමුලණෙ කීණි, අධිපතියා කීණි, අනන්තරෙ
කීණි, සමනන්තරෙ කීණි, සහජානෙ කීණි, අඤ්ඤමඤ්ඤ කීණි,
නිසසයෙ කීණි, උපනිසසයෙ කීණි, පුරෙජානෙ කීණි, ආසෙවනෙ
කීණි, කමමෙ කීණි, විපාකෙ එකං, ආභාරෙ කීණි, ඉන්ද්‍රියෙ කීණි,
ක්‍රියානෙ කීණි, මග්ගෙ කීණි, සමපසුග්‍රහෙ කීණි, වීපසුග්‍රහෙ කීණි,
අත්තියා කීණි, නත්තියා කීණි, වීගතෙ කීණි, අවීගතෙ කීණි.

අනුලොමං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අකුසලං ධම්මං සම්පයුතො අකුසලො ධම්මො උපපජ්ඣති නහෙතුපව්වයා : විචිකිච්ඡාසහගතො උද්ධව්වසහගතො ඛණ්ඩි සම්පයුතො විචිකිච්ඡාසහගතො උද්ධව්වසහගතො මොහො.

අබ්‍යාකතං ධම්මං සම්පයුතො අබ්‍යාකතො ධම්මො උපපජ්ඣති නහෙතුපව්වයා : අහෙතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛණ්ඩි සම්පයුතො තයො ඛණ්ඩා, තයො ඛණ්ඩි සම්පයුතො එකො ඛණ්ඩා, දො ඛණ්ඩි සම්පයුතො දො ඛණ්ඩා, අහෙතුකපටි-සන්ධිකඛණ්ඩි විපාකාබ්‍යාකතං එකං ඛණ්ඩි සම්පයුතො තයො ඛණ්ඩා, තයො ඛණ්ඩි සම්පයුතො එකො ඛණ්ඩා, දො ඛණ්ඩි සම්පයුතො දො ඛණ්ඩා. (සංඛිතං)

ගණනා

නහෙතුයා දො, නඅධිපතියා තිණි, නපුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නවිපාකෙ තිණි, නකුතො එකං, නමග්ගෙ එකං, නවිපාසුතෙ තිණි.

පච්චතියං

හෙතුපව්වයා නඅධිපතියා තිණි, නපුරෙජාතෙ තිණි, නපච්ඡා-ජාතෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නවිපාකෙ තිණි, නවිපාසුතෙ තිණි. (දුමුලකං)

අනුලොම පච්චතියං

නහෙතුපව්වයා ආරම්භණෙ දො, අනන්තරෙ දො, සමනන්තරෙ දො, සහජාතෙ දො, අඤ්ඤමඤ්ඤි දො, නිසසයෙ දො, උප-නිසසයෙ දො, පුරෙජාතෙ දො, ආසෙවනෙ දො, කමෙම දො, විපාකෙ එකං, ආහාරෙ දො, ඉන්ද්‍රියෙ දො, කුතො එකං, මග්ගෙ එකං, සම්පයුතෙ දො, විපාසුතෙ දො, අත්තියා දො, නත්තියා දො, විගතෙ දො, අවිගතෙ දො. (දුමුලකං)

පච්චතියානුලොමං.

සම්පයුතතචාරො.

සංසට්ඨං නාම සම්පයුතතට්ඨං, සම්පයුතතට්ඨං නාම සංසට්ඨං.¹

පඤ්ඤාචාර

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපව්වයෙන පව්වයො : කුසලා හෙතු සම්පයුතකානං ඛණ්ඩානං හෙතුපව්වයෙන පව්වයො.

1. සංසට්ඨං නාම සම්පයුතතතං, සම්පයුතතතං නාම සංසට්ඨං - මජ්ඣං.
සංසට්ඨං නාම සම්පයුතතතං, සම්පයුතතතං නාම සංසට්ඨං - සත්ථා.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: කුසලා හෙතු චිත්තසම්ප්‍රධානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස හෙතු-පච්චයෙන පච්චයො: කුසලා හෙතු සම්ප්‍රසන්නකානං ඛන්ධානං චිත්තසම්ප්‍රධානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: අකුසලා හෙතු සම්ප්‍රසන්නකානං ඛන්ධානං හෙතුපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: අකුසලා හෙතු චිත්තසම්ප්‍රධානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: අකුසලා හෙතුසම්ප්‍රසන්නකානං ඛන්ධානං චිත්තසම්ප්‍රධානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා හෙතු සම්ප්‍රසන්නකානං ඛන්ධානං චිත්තසම්ප්‍රධානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මණං විපාකාබ්‍යාකතා හෙතු සම්ප්‍රසන්නකානං ඛන්ධානං කට්ඨනා ච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

හෙතුමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: දුතං දන්තා, සීලං සමාදිගිත්වා, උපොසතකම්මං කත්වා, තං පච්ච-වෙකඛති, පුබ්බෙ සුචිණ්ණාති පච්චවෙකඛති, කුසානා වුට්ඨිත්වා කුසානං පච්චවෙකඛති, සෙකඛා ගොත්‍රභූං පච්චවෙකඛති, වොදුතං පච්චවෙකඛති, සෙකඛා මග්ගා වුට්ඨිත්වා මග්ගං පච්චවෙකඛති, සෙකඛා වා පුපුූජනා වා කුසලං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපක්ඝනති, වෙතොපරියක්ඛණෙන කුසලචිත්තසම්බන්ධස්ස චිත්තං ජානන්ති, ආකාසානං ආයතනකුසලං විඤ්ඤාණං ආයතනකුසලස්ස ආරම්භ-පච්චයෙන පච්චයො, ආකිඤ්ඤායතනකුසලං නෙවසඤ්ඤානා-සඤ්ඤායතනකුසලස්ස ආරම්භපච්චයෙන පච්චයො, කුසලා ඛන්ධා ඉද්ධිවිධක්ඛණස්ස වෙතොපරියක්ඛණස්ස පුබ්බෙතිවාසානුස්සතික්ඛණස්ස යථාකම්මපගක්ඛණස්ස අනාගතං සක්ඛණස්ස ආරම්භපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්භපට්ටයෙන පට්ටයො: දනං දනා, සීලං සමාදිසිනා, උපොසථකමං කනා නං අස්සාදෙති, අභිනාදති, නං ආරඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, පුබ්බ සුචිත්තොති අස්සාදෙති, අභිනාදති, නං ආරඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, ක්කානා වුට්ඨිතා ක්කානං අස්සාදෙති, අභිනාදති, නං ආරම්භ රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං උපපජ්ජති, ක්කානෙ පරිභිනෙ විපට්ඨිසාරිස්ස දෙමනස්සං උපපජ්ජති.

කුසලො ධම්මො අබ්බාකතස්ස ධම්මස්ස ආරම්භපට්ටයෙන පට්ටයො: අරහා මග්ගා වුට්ඨිතා මග්ගං පට්ටවෙකකති, පුබ්බ සුචිත්තොති පට්ටවෙකකති, කුසලං අනිට්ටතො දුක්ඛතො අනත්තතො විපක්ඛති, වෙතොපරියක්ඛණෙන කුසලවිත්තසම්බන්ධස්ස විත්තං ජානාති, සෙක්ඛා වා පුට්ඨජනා වා කුසලං අනිට්ටතො දුක්ඛතො අනත්තතො විපක්ඛති, කුසලෙ නිරුද්ධො විපාකො තදරම්භෙනා උපපජ්ජති, කුසලං අස්සාදෙති, අභිනාදති, නං ආරඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, අකුසලෙ නිරුද්ධො විපාකො තදරම්භෙනා උපපජ්ජති, ආකාසානකුසලායතනකුසලං විඤ්ඤාණඤ්ඤායතනවිපාකස්ස ව ආරම්භපට්ටයෙන පට්ටයො, ආකිඤ්ඤායතනකුසලං නෙවසඤ්ඤානාසඤ්ඤායතනවිපාකස්ස ව කිරියස්ස ව ආරම්භපට්ටයෙන පට්ටයො, කුසලා ඛන්ධා වෙතොපරියක්ඛණස්ස පුබ්බනිවාසානුස්සතික්ඛණස්ස යථාකල්පපගක්ඛණස්ස අනාගතංසක්ඛණස්ස ආවජ්ජනාය ආරම්භපට්ටයෙන පට්ටයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්භපට්ටයෙන පට්ටයො: රාගං අස්සාදෙති, අභිනාදති, නං ආරඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, දිට්ඨි අස්සාදෙති, අභිනාදති, නං ආරඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, විචිකිච්ඡා ආරඤ්ඤා විචිකිච්ඡා උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, උඤ්චං උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, උඤ්චං ආරඤ්ඤා උඤ්චං උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, දෙමනස්සං ආරඤ්ඤා දෙමනස්සං උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං උපපජ්ජති.

අකුසලා ධර්මෝ කුසලස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො : සෙක්ඛා පභීතෙ කිලෙසෙ පට්ඨවෙකඛනී, වික්ඛම්භිතෙ කිලෙසෙ පට්ඨවෙකඛනී, පුබ්බෙ සමුද්චිණ්ණෙ කිලෙසෙ ජානනී, සෙක්ඛා වා පුට්ඨජනා වා අකුසලං අනිවට්තො දුක්ඛතො අනත්තතො විපස්සනී, වෙතොපරියක්ඛණෙන අකුසලවිතසමඛිස්ස විතං ජානනී, අකුසලා ඛන්ධා වෙතොපරියක්ඛණස්ස පුබ්බන්තිවාසානුස්සති-ක්ඛණස්ස යථා කම්මපගක්ඛණස්ස අනාගතංසක්ඛණස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො.

අකුසලා ධර්මෝ අබ්‍යාකතස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො : අරභා පභීතෙ කිලෙසෙ පට්ඨවෙකඛනී, පුබ්බෙ සමුද්-චිණ්ණෙ කිලෙසෙ ජානනී, අකුසලං අනිවට්තො දුක්ඛතො අනත්තතො විපස්සනී, වෙතොපරියක්ඛණෙන අකුසලවිතසමඛිස්ස විතං ජානනී, සෙක්ඛා වා පුට්ඨජනා වා, අකුසලං අනිවට්තො දුක්ඛතො අනත්තතො විපස්සනී, කුසලෙ නිරුද්ධ විපාකො තදරම්භෙනා උප්පජති, අකුසලං අස්සාදෙති, අභිනාදති, තං ආරබ්භ රාගො උප්පජති, දිට්ඨි උප්පජති, විචිකිල්භා උප්පජති, උද්ධවං උප්පජති, දෙම-නස්සං උප්පජති, අකුසලෙ නිරුද්ධ විපාකො තදරම්භෙනා උප්පජති, අකුසලා ඛන්ධා වෙතොපරියක්ඛණස්ස පුබ්බන්තිවාසානුස්සති ක්ඛණස්ස යථා කම්මපගක්ඛණස්ස අනාගතංසක්ඛණස්ස ආවජ්ජනාය ආරම්භපට්ඨයෙන පට්ඨයො.

අබ්‍යාකතො ධර්මො අබ්‍යාකතස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො : අරභා ඵලං පට්ඨවෙකඛනී, නිබ්බානං පට්ඨවෙකඛනී, නිබ්බානං ඵලස්ස ආවජ්ජනාය ආරම්භපට්ඨයෙන පට්ඨයො, අරභා චක්ඛුං අනිවට්තො දුක්ඛතො අනත්තතො විපස්සනී, සොතං, සාතං, ජිව්හං, කායං, රූපෙ, සංඥා, ගන්ධං, රසෙ, ඵොට්ඨබ්බෙ, වක්ඛුං විපාකා-බ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ අනිවට්තො දුක්ඛතො අනත්තතො විපස්සනී, දිබ්බන්ත චක්ඛුනා රූපං පස්සති, දිබ්බාය සොතධාතුයා සංඥා සුභාති, වෙතොපරියක්ඛණෙන විපාකාබ්‍යාකත කිරියාබ්‍යාකත විතසමඛිස්ස විතං ජානනී, ආකාශානඝ්ඛායතනකිරියං විඤ්ඤ-ණඝ්ඛායතනකිරියස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො, ආකිඤ්ඤි-යතනකිරියං නෙවසංඤ්ඤානාසංඤ්ඤායතනකිරියස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො, සංඝ්ඤායතනං සොතවිඤ්ඤානස්ස, ගන්ධායතනං සාතවිඤ්ඤ-ණස්ස, රසායතනං ජිව්හාවිඤ්ඤාණස්ස, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤ-ණස්ස, ආරම්භපට්ඨයෙන පට්ඨයො. අබ්‍යාකතා ඛන්ධා ඉද්ධිවිධ-ක්ඛණස්ස වෙතොපරියක්ඛණස්ස, පුබ්බන්තිවාසානුස්සතික්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස ආවජ්ජනාය ආරම්භපට්ඨයෙන පට්ඨයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අබ්‍යාකතො ධමමො කුසලස්ස ධමමස්ස ආරමිඤ්ඤපච්චයෙන පච්චයො: සෙක්ඛා ඵලං පච්චවෙක්ඛනති, නිබ්බානං පච්චවෙක්ඛනති, නිබ්බානං ගොත්‍රභුස්ස වොදනස්ස මග්ගස්ස ආරමිඤ්ඤපච්චයෙන පච්චයො. සෙක්ඛා වා පුටුප්පනා වා වක්ඛං අනිවචනො දුක්ඛතො අනන්තතො විපස්සනති, සොතං, සානං, ජීව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, වණ්ඨං විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ අනිවචනො දුක්ඛතො අනන්තතො විපස්සනති, දිට්ඨිං වක්ඛනා රූපං පස්සනති, දිබ්බාය සොතධාතුයා සද්දං පුණනති, වෙතොපරියක්‍යණෙන විපාකාබ්‍යාකත කිරියාබ්‍යාකත වික්කං සමඛිණස්ස වික්කං ජානනති, අබ්‍යාකතා ඛන්ධා ඉද්ධිවිධක්‍යණස්ස, වෙතොපරියක්‍යණස්ස, පුබ්බෙතිවාසානුස්සති ක්‍යණස්ස, අනාගතං ස ක්‍යණස්ස ආරමිඤ්ඤපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධමමො අකුසලස්ස ධමමස්ස ආරමිඤ්ඤපච්චයෙන පච්චයො: වක්ඛුං අස්සාදෙති, අභිනන්ති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උඤ්චං උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, සොතං, සානං, ජීව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, වණ්ඨං, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ අස්සාදෙති, අභිනන්ති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උඤ්චං උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති.

ආරමිඤ්ඤලකං.

කුසලො ධමමො කුසලස්ස ධමමස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරමිඤ්ඤාධිපති, සහජාතාධිපති. ආරමිඤ්ඤාධිපති දුතං දන්තා සීලං සමාදිධිත්වා උපොසථකමිං කන්තා තං ගරුං කන්තා පච්චවෙක්ඛති, පුබ්බෙ සුචිණ්ණාති ගරුං කන්තා පච්චවෙක්ඛති, ක්කානා වුට්ඨිත්වා ක්කානං ගරුං කන්තා පච්චවෙක්ඛති. සෙක්ඛා ගොත්‍රභුං ගරුං කන්තා පච්චවෙක්ඛනති වොදනං ගරුං කන්තා පච්චවෙක්ඛනති, සෙක්ඛා මග්ගා වුට්ඨිත්වා මග්ගං ගරුං කන්තා පච්චවෙක්ඛනති, සහජාතාධිපති, කුසලාධිපති සමප්පන්නකානං ඛන්ධානං අධිපතිපච්චයෙන පච්චයො.

කුසලො ධමමො අකුසලස්ස ධමමස්ස අධිපතිපච්චයෙන පච්චයො, ආරමිඤ්ඤාධිපති දුතං දන්තා සීලං සමාදිධිත්වා, උපොසථකමිං කන්තා, තං ගරුං කන්තා අස්සාදෙති අභිනන්ති, තං ගරුං කන්තා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, පුබ්බෙ සුචිණ්ණාති ගරුං කන්තා අස්සාදෙති, අභිනන්ති. තං ගරුං කන්තා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, ක්කානා වුට්ඨිත්වා ක්කානං ගරුං කන්තා අස්සාදෙති, අභිනන්ති, තං ගරුං කන්තා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති අරහා මග්ගා චූට්ඨංභිත්වා මග්ගං ගරුං කඤ්ඤා පච්චෙකඛති, සහජාතාධිපති, කුසලාධිපති වික්ඛසමුට්ඨානානං රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස අධිපති-පච්චයෙන පච්චයො: සහජාතාධිපති කුසලාධිපති සමපසුක්ඛකානං ඛෙධානං, වික්ඛසමුට්ඨානානං රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති රාගං ගරුං කඤ්ඤා අසොදෙති, අභිනාදෙති, තං ගරුං කඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, දිට්ඨිං ගරුං කඤ්ඤා අසොදෙති: අභිනාදෙති, තං ගරුං කඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, සහජාතාධිපති අකුසලාධිපති සමපසුක්ඛකානං ඛෙධානං අධිපතිපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති අකුසලාධිපති වික්ඛසමුට්ඨානානං රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස අධිපති-පච්චයෙන පච්චයො: සහජාතාධිපති අකුසලාධිපති සමපසුක්ඛකානං ඛෙධානං වික්ඛසමුට්ඨානානං රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති සහජාතාධිපති. ආරම්භොධිපති අරහා ඵලං ගරුං කඤ්ඤා පච්චෙකඛති, නිබ්බානං ගරුං කඤ්ඤා පච්චෙකඛති, නිබ්බානං ඵලස්ස අධිපතිපච්චයෙන පච්චයො, සහජාතාධිපති, විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා අධිපතිසමපසුක්ඛකානං ඛෙධානං වික්ඛසමුට්ඨානානං රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති සෙකඛා ඵලං ගරුං කඤ්ඤා පච්චෙකඛති, නිබ්බානං ගරුං කඤ්ඤා පච්චෙකඛති, නිබ්බානං ගොත්‍රභූස්ස වොදනස්ස මග්ගස්ස අධිපතිපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති චක්ඛං ගරුං කඤ්ඤා අසොදෙති, අභිනාදෙති, තං ගරුං කඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, සොතං

* මෙම පොතෙහි පටුන, පිටු අංක 85 හි ඇතුළත් කර ඇත.

සානං, ජීවිතං, කායං. රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොඨබ්බෙ,
වත්තං, වීජාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛෙදා ගරුං කඤ්ඤා-
දෙති, අභිනදුති, තං ගරුං කඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති.

අධිපතිමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො:
පුරිමා පුරිමා කුසලා ඛෙදා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛෙදානං
අනන්තරපච්චයෙන පච්චයො, අනුලොමං ගොත්‍රභූතස්ස අනුලොමං
වොදනස්ස ගොත්‍රභූ මග්ගස්ස වොදනං මග්ගස්ස අනන්තරපච්චයෙන
පච්චයො.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන
පච්චයො: කුසලං වුට්ඨානස්ස, මග්ගො ඵලස්ස, අනුලොමං
සෙක්ඛාය ඵලසමාපක්ඛියා, නිරොධා වුට්ඨානානස්ස, නෙවස ඤ්ඤා-
නාසඤ්ඤායතනකුසලං ඵලසමාපක්ඛියා අනන්තරපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන
පච්චයො: පුරිමා පුරිමා අකුසලා ඛෙදා පච්ඡිමානං පච්ඡිමානං
අකුසලානං ඛෙදානං අනන්තරපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන
පච්චයො: අකුසලං වුට්ඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන
පච්චයො, පුරිමා පුරිමා වීජාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛෙදා පච්ඡි-
මානං පච්ඡිමානං වීජාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛෙදානං
අනන්තරපච්චයෙන පච්චයො, භවඛතං ආවජ්ජනාය, කිරියං වුට්ඨානස්ස,
අරහතො අනුලොමං ඵලසමපක්ඛියා, නිරොධා වුට්ඨානානස්ස, නෙව-
ස ඤ්ඤානාසඤ්ඤායතනකිරියං ඵලසමාපක්ඛියා අනන්තරපච්චයෙන
පච්චයො.

අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන
පච්චයො: ආවජ්ජනා කුසලානං ඛෙදානං අනන්තරපච්චයෙන
පච්චයො.

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන
පච්චයො: ආවජ්ජනා අකුසලානං ඛෙදානං අනන්තරපච්චයෙන
පච්චයො.

අනන්තරමූලකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත කපා ඇත.

කුසලො ධර්මො කුසලස්ස ධර්මස්ස සමනනාරපට්ටයෙන පට්ටයො: පුරිමා පුරිමා කුසලා ඛේධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛේධානං සමනනාරපට්ටයෙන පට්ටයො, අනුලොමං ගොත්‍රභුක්ඛං අනුලොමං වොදනස්ස ගොත්‍රභු මග්ගස්ස වොදනං මග්ගස්ස සමනනාර පට්ටයෙන පට්ටයො.

කුසලො ධර්මො අබ්‍යාකතස්ස ධර්මස්ස සමනනාරපට්ටයෙන පට්ටයො: කුසලං වුට්ඨානස්ස, මග්ගො ඵලස්ස, අනුලොමං සෙක්ඛාය ඵලසමාපක්ඛියා, නිරොධා වුට්ඨභතානස්ස, නෙවසඤ්ඤානාසඤ්ඤායතන-කුසලං ඵලසමාපක්ඛියා සමනනාරපට්ටයෙන පට්ටයො.

අකුසලො ධර්මො අකුසලස්ස ධර්මස්ස සමනනාරපට්ටයෙන පට්ටයො: පුරිමා පුරිමා අකුසලා ඛේධා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ඛේධානං සමනනාරපට්ටයෙන පට්ටයො.

අකුසලො ධර්මො අබ්‍යාකතස්ස ධර්මස්ස සමනනාරපට්ටයෙන පට්ටයො: අකුසලං වුට්ඨානස්ස සමනනාරපට්ටයෙන පට්ටයො.

අබ්‍යාකතො ධර්මො අබ්‍යාකතස්ස ධර්මස්ස සමනනාරපට්ටයෙන පට්ටයො: පුරිමා පුරිමා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛේධා පච්ඡිමානං පච්ඡිමානං විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛේධානං සමනනාරපට්ටයෙන පට්ටයො, භවඛං ආවජ්ජනාය, කිරියං වුට්ඨානස්ස, අරභතො අනුලොමං ඵලසමාපක්ඛියා, නිරොධා වුට්ඨ-භතානස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනකිරියං ඵලසමාපක්ඛියා සමනනාර-පට්ටයෙන පට්ටයො.

අබ්‍යාකතො ධර්මො කුසලස්ස ධර්මස්ස සමනනාරපට්ටයෙන පට්ටයො. ආවජ්ජනා කුසලානං ඛේධානං සමනනාරපට්ටයෙන පට්ටයො.

අබ්‍යාකතො ධර්මො අකුසලස්ස ධර්මස්ස සමනනාරපට්ටයෙන පට්ටයො: ආවජ්ජනා අකුසලානං ඛේධානං සමනනාරපට්ටයෙන පට්ටයො.

සමනනාරමූලකං.

කුසලො ධර්මො කුසලස්ස ධර්මස්ස සහජාතපට්ටයෙන පට්ටයො, කුසලො ඵකො ඛේධා නිණ්ණතං ඛේධානං සහජාත-පට්ටයෙන පට්ටයො, තයො ඛේධා ඵකස්ස ඛේධස්ස සහජාත-පට්ටයෙන පට්ටයො, දෙව ඛේධා ද්විතං ඛේධානං සහජාතපට්ටයෙන පට්ටයො:

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: කුසලො ඛේධා වික්ඛසමුට්ඨානානං රූපානං සහජාත-පච්චයෙන පච්චයො:

කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස සහජාත-පච්චයෙන පච්චයො: කුසලො එකො ඛේධා තිණ්ණිකං ඛේධානං වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො, තයො ඛේධා එකස්ස ඛේධස්ස වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්ච-යෙන පච්චයො, දෙව ඛේධා ද්විතං ඛේධානං වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අකුසලො එකො ඛේධා තිණ්ණිකං ඛේධානං සහජාත-පච්චයෙන පච්චයො: තයො ඛේධා එකස්ස ඛේධස්ස සහජාත-පච්චයෙන පච්චයො, දෙව ඛේධා ද්විතං ඛේධානං සහජාතපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අකුසලො ඛේධා වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්ච-යෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අකුසලො එකො ඛේධා තිණ්ණිකං ඛේධානං වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො, තයො ඛේධා එකස්ස ඛේධස්ස වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙව ඛේධා ද්විතං ඛේධානං වික්ඛ-සමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො:

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: විපාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛේධා තිණ්ණිකං ඛේධානං වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො. තයො ඛේධා එකස්ස ඛේධස්ස වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙව ඛේධා ද්විතං ඛේධානං වික්ඛසමුට්ඨා-නානං රූපානං සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මේණ විපාකාබ්‍යාකතො එකො ඛේධා තිණ්ණිකං ඛේධානං කට්ඨනා ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, තයො ඛේධා එකස්ස ඛේධස්ස කට්ඨනා ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙව ඛේධා ද්විතං ඛේධානං කට්ඨනා ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, ඛේධා වත්ථුස්ස සහජාතපච්චයෙන පච්චයො, වත්ථු ඛේධානං සහජාතපච්චයෙන පච්චයො, එකං මහාභූතං තිණ්ණිකං මහාභූතානං

* මෙම පොතෙහි පටුන, 83 දේ 65 හි ඇතුළත් කර ඇත.

සහජාතපට්ටයෙන පට්ටයො, තයො මහාභුතා එකස්ස මහාභුතස්ස සහජාතපට්ටයෙන පට්ටයො, දෙව මහාභුතා ධීනතං මහාභුතානං සහජාතපට්ටයෙන පට්ටයො, මහාභුතා වික්කසමුට්ඨානානං රූපානං කට්ඨකාරූපානං උපාදයරූපානං සහජාතපට්ටයෙන පට්ටයො, බාහිරං එකං මහාභුතං තිණ්ණිකතං මහාභුතානං සහජාතපට්ටයෙන පට්ටයො, තයො මහාභුතා එකස්ස මහාභුතස්ස සහජාතපට්ටයෙන පට්ටයො, දෙව මහාභුතා ධීනතං මහාභුතානං සහජාතපට්ටයෙන පට්ටයො. මහාභුතා උපාදයරූපානං සහජාතපට්ටයෙන පට්ටයො, ආහාර-සමුට්ඨානං එකං මහාභුතං තිණ්ණිකතං මහාභුතානං සහජාතපට්ටයෙන පට්ටයො, තයො මහාභුතා එකස්ස මහාභුතස්ස සහජාතපට්ටයෙන පට්ටයො, දෙව මහාභුතා ධීනතං මහාභුතානං සහජාතපට්ටයෙන පට්ටයො, මහාභුතා උපාදයරූපානං සහජාතපට්ටයෙන පට්ටයො, උකුසමුට්ඨානං එකං මහාභුතං තිණ්ණිකතං මහාභුතානං සහජාත-පට්ටයෙන පට්ටයො, තයො මහාභුතා එකස්ස මහාභුතස්ස සහජාත-පට්ටයෙන පට්ටයො, දෙව මහාභුතා ධීනතං මහාභුතානං සහජාත-පට්ටයෙන පට්ටයො, මහාභුතා උපාදයරූපානං සහජාතපට්ටයෙන පට්ටයො, අසංඝස්සසත්තානං එකං මහාභුතං තිණ්ණිකතං මහාභුතානං සහජාතපට්ටයෙන පට්ටයො, තයො මහාභුතා එකස්ස මහාභුතස්ස සහජාතපට්ටයෙන පට්ටයො, දෙව මහාභුතා ධීනතං මහාභුතානං සහජාතපට්ටයෙන පට්ටයො, මහාභුතා කට්ඨකාරූපානං උපාදයරූපානං සහජාතපට්ටයෙන පට්ටයො.

කුසලො ච අබ්බාකතො ච ධම්මො අබ්බාකතස්ස ධම්මස්ස සහජාත-පට්ටයෙන පට්ටයො: කුසලා ඛන්ධා ච මහාභුතා ච වික්කසමුට්ඨා-නානං රූපානං සහජාතපට්ටයෙන පට්ටයො.

අකුසලො ච අබ්බාකතො ච ධම්මො අබ්බාකතස්ස ධම්මස්ස සහජාතපට්ටයෙන පට්ටයො: අකුසලා ඛන්ධා ච මහාභුතා ච වික්ක-සමුට්ඨානානං රූපානං සහජාතපට්ටයෙන පට්ටයො.

සහජාතමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපට්ටයෙන පට්ටයො: කුසලො එකො ඛන්ධො තිණ්ණිකතං ඛන්ධානං අඤ්ඤ-මඤ්ඤපට්ටයෙන පට්ටයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අඤ්ඤ-මඤ්ඤපට්ටයෙන පට්ටයො, දෙව ඛන්ධා ධීනතං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ-පට්ටයෙන පට්ටයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපට්ටයෙන පට්ටයො: අකුසලො එකො ඛන්ධො තිණ්ණිකතං ඛන්ධානං අඤ්ඤ-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

මඤ්ඤපච්චයෙන පච්චයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අඤ්ඤ-
මඤ්ඤපච්චයෙන පච්චයො, දෙච ඛන්ධා ද්විත්තං ඛන්ධානං අඤ්ඤ-
මඤ්ඤපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ-
පච්චයෙන පච්චයො: වීජාකාබ්‍යාකතො කීරියාබ්‍යාකතො එකො
ඛන්ධා තිණ්ණත්තං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො,
තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො,
දෙච ඛන්ධා ද්විත්තං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.
පටිසන්තිකවණේ වීජාකාබ්‍යාකතො එකො ඛන්ධා තිණ්ණත්තං
ඛන්ධානං චත්ථිස්ස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො, තයො ඛන්ධා
එකස්ස ඛන්ධස්ස චත්ථිස්ස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො, දෙච
ඛන්ධා ද්විත්තං ඛන්ධානං චත්ථිස්ස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.
ඛන්ධා චත්ථිස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො. චත්ථි ඛන්ධානං
අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො. එකං මහාභූතං තිණ්ණත්තං
මහාභූතානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො, තයො මහාභූතා
එකස්ස මහාභූතස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො, දෙච මහාභූතා
ද්විත්තං මහාභූතානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො, බාහිරං
ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං මහාභූතං
තිණ්ණත්තං මහාභූතානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො -පෙ-
දෙච මහාභූතා ද්විත්තං මහාභූතානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අඤ්ඤමඤ්ඤමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො:
කුසලො එකො ඛන්ධා තිණ්ණත්තං ඛන්ධානං නිස්සයපච්චයෙන
පච්චයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස නිස්සයපච්චයෙන
පච්චයො, දෙච ඛන්ධා ද්විත්තං ඛන්ධානං නිස්සයපච්චයෙන
පච්චයො.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන
පච්චයො: කුසලො ඛන්ධා විත්තසමුට්ඨානානං රූපානං නිස්සයපච්ච-
යෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස
නිස්සයපච්චයෙන පච්චයො: කුසලො එකො ඛන්ධා තිණ්ණත්තං
ඛන්ධානං විත්තසමුට්ඨානානාඤ්ඤි රූපානං නිස්සයපච්චයෙන පච්චයො,
තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස විත්තසමුට්ඨානානාඤ්ඤි රූපානං
නිස්සයපච්චයෙන පච්චයො, දෙච ඛන්ධා ද්විත්තං ඛන්ධානං විත්ත-
සමුට්ඨානානාඤ්ඤි රූපානං නිස්සයපච්චයෙන පච්චයො,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: අකුසලො එකො ඛජ්ඣා තිණ්ණන්නං ඛජ්ඣානං නිස්සයපච්චයෙන පච්චයො, තයො ඛජ්ඣා එකස්ස ඛජ්ඣස්ස නිස්සයපච්චයෙන පච්චයො, දෙව ඛජ්ඣා ද්විත්තං ඛජ්ඣානං නිස්සයපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: අකුසලො ඛජ්ඣා වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ව අබ්‍යාකතස්ස ව ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: අකුසලො එකො ඛජ්ඣා තිණ්ණන්නං ඛජ්ඣානං වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො, තයො ඛජ්ඣා එකස්ස ඛජ්ඣස්ස වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො, දෙව ඛජ්ඣා ද්විත්තං ඛජ්ඣානං වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: විජාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛජ්ඣා තිණ්ණන්නං ඛජ්ඣානං වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො, තයො ඛජ්ඣා එකස්ස ඛජ්ඣස්ස වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො, දෙව ඛජ්ඣා ද්විත්තං ඛජ්ඣානං වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණං විජාකාබ්‍යාකතො එකො ඛජ්ඣා තිණ්ණන්නං ඛජ්ඣානං කට්ඨනා ව රූපානං නිස්සයපච්චයෙන පච්චයො, තයො ඛජ්ඣා එකස්ස ඛජ්ඣස්ස කට්ඨනා ව රූපානං නිස්සයපච්චයෙන පච්චයො, දෙව ඛජ්ඣා ද්විත්තං ඛජ්ඣානං කට්ඨනා ව රූපානං නිස්සයපච්චයෙන පච්චයො, ඛජ්ඣා වස්ථුස්ස නිස්සයපච්චයෙන පච්චයො, වස්ථු ඛජ්ඣානං නිස්සයපච්චයෙන පච්චයො, එකං භිංහානං තිණ්ණන්නං මහාභුතානං නිස්සයපච්චයෙන පච්චයො, තයො මහාභුතා එකස්ස මහාභුතස්ස නිස්සයපච්චයෙන පච්චයො, දෙව මහාභුතා ද්විත්තං මහාභුතානං නිස්සයපච්චයෙන පච්චයො, මහාභුතා වික්ඛසමුට්ඨානානං රූපානං කට්ඨනා ව රූපානං උපාදයරූපානං නිස්සයපච්චයෙන පච්චයො, බාහිරං ආභාරසමුට්ඨානං උකුසමුට්ඨානං අසංඝස්සකානං එකං මහාභුතං තිණ්ණන්නං මහාභුතානං නිස්සයපච්චයෙන පච්චයො, තයො මහාභුතා එකස්ස මහාභුතස්ස නිස්සයපච්චයෙන පච්චයො, දෙව මහාභුතා ද්විත්තං මහාභුතානං නිස්සයපච්චයෙන පච්චයො, මහාභුතා කට්ඨනාරූපානං උපාදයරූපානං නිස්සයපච්චයෙන පච්චයො, චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස නිස්සයපච්චයෙන පච්චයො, සොත්ථායතනං, සාත්ථායතනං, ජීවිත්ථායතනං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කායායතනං, කායවිඤ්ඤාණස්ස නිස්සයපච්චයෙන පච්චයො, චත්ථි විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛෙධානං නිස්සයපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: චත්ථි කුසලානං ඛෙධානං නිස්සයපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: චත්ථි අකුසලානං ඛෙධානං නිස්සයපච්චයෙන පච්චයො.

කුසලො ච අබ්‍යාකතො ච ධම්මො කුසලස්ස ධම්මස්ස නිස්සය-පච්චයෙන පච්චයො: කුසලො එකො ඛෙධො ච චත්ථි ච තිණ්ණතනං ඛෙධානං නිස්සයපච්චයෙන පච්චයො, තයො ඛෙධො ච චත්ථි ච එකස්ස ඛෙධස්ස නිස්සයපච්චයෙන පච්චයො, දෙව ඛෙධො ච චත්ථි ච ද්විතනං ඛෙධානං නිස්සයපච්චයෙන පච්චයො.

කුසලො ච අබ්‍යාකතො ච ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සය-පච්චයෙන පච්චයො: කුසලා ඛෙධො ච මහාභූතා ච වික්කසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො.

අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො අකුසලස්ස ධම්මස්ස නිස්සය-පච්චයෙන පච්චයො, අකුසලො එකො ඛෙධො ච චත්ථි ච තිණ්ණතනං ඛෙධානං නිස්සයපච්චයෙන පච්චයො, තයො ඛෙධො ච චත්ථි ච එකස්ස ඛෙධස්ස නිස්සයපච්චයෙන පච්චයො, දෙව ඛෙධො ච චත්ථි ච ද්විතනං ඛෙධානං නිස්සයපච්චයෙන පච්චයො.

අකුසලො ච අබ්‍යාකතො ච ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: අකුසලා ඛෙධො ච මහාභූතා ච වික්කසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො.

කුසලො ච අබ්‍යාකතො ච ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො, අකුසලා ඛෙධො ච මහාභූතා ච වික්ක-සමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො.

නිස්සයමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භිණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූප-නිස්සයො.

ආරමුණුපතිස්සයො දුතං දතා සීලං සමාදිධිතා උපොසථ-
කමං කතා, තං ගරුං කතා පව්වෙකකිති, පුබ්බෙ සුචිණ්ණානී
ගරුං කතා පව්වෙකකිති, කුමානා වුට්ඨිතා කුමානං ගරුං කතා
පව්වෙකකිති, සෙකඛා ගොත්‍රභූං ගරුං කතා පව්වෙකකිති,
වොදුතං ගරුං කතා පව්වෙකකිති, සෙකඛා මග්ගා වුට්ඨිතා
මග්ගං ගරුං කතා පව්වෙකකිති.

අනන්තරූපතිස්සයො: පුරිමා පුරිමා කුසලා ඛන්ධා පච්ඡිමානං
පච්ඡිමානං කුසලානං ඛන්ධානං උපතිස්සයපව්වයෙන පව්වයො
අනුලොමං ගොත්‍රභූස්ස අනුලොමං වොදුතස්ස ගොත්‍රභූ මග්ගස්ස
වොදුතං මග්ගස්ස උපතිස්සයපව්වයෙන පව්වයො.

පකතුපතිස්සයො සඤ්ඤා උපතිස්සයා දුතං දෙති, සීලං
සමාදියති, උපොසථ කමං කරොති, කුමානං උප්පාදෙති, විපස්සනං
උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤා උප්පාදෙති, සමාපත්තිං
උප්පාදෙති, සීලං සුතං වාගං පඤ්ඤා උපතිස්සයා දුතං දෙති, සීලං
සමාදියති, උපොසථකමං කරොති, කුමානං උප්පාදෙති, විපස්සනං
උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤා උප්පාදෙති, සමාපත්තිං
උප්පාදෙති, සඤ්ඤා සීලං සුතං වාගො පඤ්ඤා සඤ්ඤා සීලස්ස
සුතස්ස වාගස්ස පඤ්ඤා උපතිස්සයපව්වයෙන පව්වයො.

පඨමස්ස කුමානස්ස පරිකමං පඨමස්ස කුමානස්ස උපතිස්සය-
පව්වයෙන පව්වයො, දුතියස්ස කුමානස්ස පරිකමං දුතියස්ස
කුමානස්ස උපතිස්සයපව්වයෙන පව්වයො, තතියස්ස කුමානස්ස පරි-
කමං තතියස්ස කුමානස්ස උපතිස්සයපව්වයෙන පව්වයො, චතුත්ථස්ස
කුමානස්ස පරිකමං චතුත්ථස්ස කුමානස්ස උපතිස්සයපව්වයෙන
පව්වයො, ආකාසානඤ්ඤායතනස්ස පරිකමං ආකාසානඤ්ඤායතනස්ස
උපතිස්සයපව්වයෙන පව්වයො, විඤ්ඤාණඤ්ඤායතනස්ස පරිකමං
විඤ්ඤාණඤ්ඤායතනස්ස උපතිස්සයපව්වයෙන පව්වයො, ආකිඤ්ඤා-
යතනස්ස පරිකමං ආකිඤ්ඤායතනස්ස උපතිස්සයපව්වයෙන
පව්වයො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකමං නෙවසඤ්ඤා-
නාසඤ්ඤායතනස්ස උපතිස්සයපව්වයෙන පව්වයො.

පඨමං කුමානං දුතියස්ස කුමානස්ස උපතිස්සයපව්වයෙ පව්වයො-
දුතියං කුමානං තතියස්ස කුමානස්ස උපතිස්සයපව්වයෙන පව්වයො,
තතියං කුමානං චතුත්ථස්ස කුමානස්ස උපතිස්සයපව්වයෙන පව්වයො,
චතුත්ථං කුමානං ආකාසානඤ්ඤායතනස්ස, ආකාසානඤ්ඤායතනං
විඤ්ඤාණඤ්ඤායතනස්ස විඤ්ඤාණඤ්ඤායතනං ආකිඤ්ඤායතනස්ස
ආකිඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස උපතිස්සය පව්ව-
යෙන පව්වයො,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආරම්භප්‍රපනිස්සයො දනං දන්වා, සීලං සමාදිධිත්වා, උපොසථං කම්මං කන්වා, තං ගරුං කන්වා අස්සාදෙති, අභිනන්ති, තං ගරුං කන්වා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, පුබ්බෙ සුචිණ්ණාති ගරුං කන්වා අස්සාදෙති, අභිනන්ති, තං ගරුං කන්වා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, කුමානා වුට්ඨන්ති කුමානං ගරුං කන්වා අස්සාදෙති, අභිනන්ති, තං ගරුං කන්වා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති.

පකතූපනිස්සයො සද්ධං උපනිස්සාය මානං ජපෙති, දිට්ඨිං ගණ්හාති, සීලං සුතං වාගං පඤ්ඤං උපනිස්සාය මානං ජපෙති, දිට්ඨිං ගණ්හාති, සද්ධා සීලං සුතං වාගො පඤ්ඤා රාගස්ස දෙසස්ස මොහස්ස මානස්ස දිට්ඨියා පස්ථාය උපනිස්සයපට්ටයෙන පට්ටයො.

කුසලො ධම්මො අබ්බාකතස්ස ධම්මස්ස උපනිස්සයපට්ටයෙන පට්ටයො: ආරම්භප්‍රපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො.

ආරම්භප්‍රපනිස්සයො අරහා මග්ගා වුට්ඨන්ති මග්ගං ගරුං කන්වා පට්ටවෙකන්ති.

අනන්තරූපනිස්සයො: කුසලං වුට්ඨානස්ස මග්ගො ඵලස්ස අනුලොමං සෙකඛාය ඵලසමාපත්තියා නිරොධා වුට්ඨානන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනකුසලං ඵලසමාපත්තියා උපනිස්සයපට්ටයෙන පට්ටයො.

පකතූපනිස්සයො, සද්ධං උපනිස්සාය අත්තානං ආනාපෙති පරිතාපෙති, පරිසිට්ඨිමුලකං දුක්ඛං පව්වනුහොති, සීලං සුතං වාගං පඤ්ඤං උපනිස්සාය අත්තානං ආනාපෙති, පරිතාපෙති, පරිසිට්ඨිමුලකං දුක්ඛං පව්වනුහොති, සද්ධා සීලං සුතං වාගො පඤ්ඤා කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනිස්සයපට්ටයෙන පට්ටයො, කුසලං කම්මං විපාකස්ස උපනිස්සයපට්ටයෙන පට්ටයො, අරහා මග්ගං උපනිස්සාය අනුප්පන්නං කිරියාසමාපත්තිං උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති, සඤ්ඤායෙ අනිවර්තනා දුක්ඛතො අනත්තතො විපස්සති, මග්ගො අරහතො අත්ථපට්ඨිතිද්‍ය ධම්මපට්ඨිතිද්‍ය නිරුත්තිපට්ඨිතිද්‍ය පට්ඨානපට්ඨිතිද්‍ය ධාතාධානකොසලස්ස උපනිස්සයපට්ටයෙන පට්ටයො, මග්ගො ඵලසමාපත්තියා උපනිස්සයපට්ටයෙන පට්ටයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො : ආරම්භ්වපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො.

ආරම්භ්වපනිස්සයො : රාගං ගරුං කඤ්ඤා අසොදෙති, අභිනන්දති, තං ගරුං කඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, දිට්ඨිං ගරුං කඤ්ඤා අසොදෙති, අභිනන්දති, තං ගරුං කඤ්ඤා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති.

අනන්තරූපනිස්සයො : පුරිමා පුරිමා අකුසලා ඛණ්ඩා පච්චිමානං පච්චිමානං අකුසලානං ඛණ්ඩානං උපනිස්සයපච්චයෙන පච්චයො.

පකතුපනිස්සයො : රාගං උපනිස්සයා පාණං හනති, අදිත්තං ආදියති, මුසා හණති, පිසුනං හණති, ඵරුසං හණති, සලෙඨං පලපති, සන්ධිං ජිනති, නිලෙලාපං හරති, එකාගාරිකං කරොති, පටිපට්ඨෙති, පරදරං ගවජති, ගාමසාතං කරොති, නිගමසාතං කරොති, මාතරං ජීවිතා වොරොපෙති, පිතරං ජීවිතා වොරොපෙති, අරහන්තං ජීවිතා වොරොපෙති, දුට්ඨෙති විනේන තථාගතස්ස ලොභිතං උපාදෙති, සඬං භික්ඛුං දෙසං උපනිස්සයා මොහං උපනිස්සයා මානං උපනිස්සයා දිට්ඨිං උපනිස්සයා පඤ්ඤාං උපනිස්සයා පාණං හනති, -පෙ- සඬං භික්ඛුං රාගො දෙසො මොහො මානො දිට්ඨි පඤ්ඤා රාගස්ස දෙසස්ස මොහස්ස මානස්ස දිට්ඨියා පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො, පාණාතිපාතො පාණාතිපාතස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, පාණාතිපාතො අදිත්තාදනස්ස කාමෙසු මිත්ථාචාරස්ස මුසාචාදස්ස පිසුනාය වාචාය ඵරුසාය වාචාය සමපට්ඨාපස්ස අභිජ්ඣාය ඛාපාදස්ස මිත්ථාදිට්ඨියා උපනිස්සයපච්චයෙන පච්චයො, අදිත්තාදනං අදිත්තාදනස්ස කාමෙසු මිත්ථාචාරස්ස මුසාචාදස්ස, සංඛින්නං. මිත්ථාදිට්ඨියා පාණාතිපාතස්ස උපනිස්සයපච්චයෙන පච්චයො. (වකකං බ්‍රහ්මකං.)

කාමෙසු මිත්ථාචාරො මුසාචාදෙ පිසුනාචාචා ඵරුසාචාචා සලෙඨාපො අභිජ්ඣා ඛාපාදෙ මිත්ථාදිට්ඨි, මිත්ථාදිට්ඨියා උපනිස්සයපච්චයෙන පච්චයො, මිත්ථාදිට්ඨි පාණාතිපාතස්ස අදිත්තාදනස්ස කාමෙසු මිත්ථාචාරස්ස මුසාචාදස්ස පිසුනාය වාචාය ඵරුසාය වාචාය සමපට්ඨාපස්ස අභිජ්ඣාය ඛාපාදස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, මාතුසාතිකමමං මාතුසාතිකමමස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, මාතුසාතිකමමං මිත්ථාදිට්ඨියා පාණාතිපාතස්ස උපනිස්සය -පෙ- අරහන්තසාතිකමමස්ස රුහිරුපාදකමමස්ස සඬහෙදකමමස්ස නියතමිත්ථාදිට්ඨියා

උපනික්ඛයපච්චයෙන පච්චයො, පිතුසාතිකමං පිතුසාතිකමෙසස අර-
හනනාසාතිකමෙසස රුහිරුපාදකමෙසස සඛකභෙදකමෙසස නියතමිච්ඡා-
දිට්ඨියා මාතුසාතිකමෙසස උපනික්ඛයපච්චයෙන පච්චයො, -පෙ-
අරහනනාසාතිකමං අරහනනාසාතිකමෙසස රුහිරුපාදකමෙසස -පෙ-
රුහිරුපාදකමෙ රුහිරුපාදකමෙසස -පෙ- සඛකභෙදකමෙ සඛකභෙද-
කමෙසස -පෙ- නියතමිච්ඡාදිට්ඨි නියතමිච්ඡාදිට්ඨියා උපනික්ඛයපච්ච-
යෙන පච්චයො, නියතමිච්ඡාදිට්ඨි මාතුසාතිකමෙසස උපනික්ඛය -පෙ-
අරහනනාසාතිකමෙසස රුහිරුපාදකමෙසස සඛකභෙදකමෙසස උප-
නික්ඛයපච්චයෙන පච්චයො. (වකකං කාතබ්බං.)

අකුසලො ධර්මො කුසලස්ස ධර්මස්ස උපනික්ඛයපච්චයෙන
පච්චයො : පකතූපනික්ඛයො: රාගං උපනික්ඛයාය දනං දෙති, සීලං
සමාදියති, උපොසථකමං කරොති, ඝානං උප්පාදෙති, විපස්සනං
උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං
උප්පාදෙති, දෙසං මොහං මානං දිට්ඨිං පඤ්ඤානං උපනික්ඛයාය දනං
දෙති. සීලං සමාදියති, උපොසථකමං කරොති, ඝානං උප්පා-
දෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති,
සමාපත්තිං උප්පාදෙති, රාගො දෙසො මොහො මානො දිට්ඨි පඤ්ඤා
සඤ්ඤා සීලස්ස සුතස්ස වාගස්ස පඤ්ඤාය උපනික්ඛයපච්චයෙන
පච්චයො, පාණං හත්ථා තස්ස පටිසාතකාය දනං දෙති, සීලං
සමාදියති, උපොසථකමං කරොති, ඝානං උප්පාදෙති, විපස්සනං
උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං
උප්පාදෙති, අදික්ඛං ආදිශ්ඨිතා, මුසා හණ්ණිකා, පිසුනං හණ්ණිකා,
ඵරුසං හණ්ණිකා, සමථං පලපිතා, සන්ධිං ඡිඤ්ඤිතා, නිලෙලාපං
හරිතා, ඵකාගාරිකං කරිතා, පරිපඤ්ඤා ධර්මා, පරදරං ගන්තා,
ගාමසාතං කරිතා, නිගමසාතං කරිතා, තස්ස පටිසාතකාය දනං
දෙති, සීලං සමාදියති, උපොසථකමං කරොති, ඝානං උප්පාදෙති,
විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති,
සමාපත්තිං උප්පාදෙති, මාතරං ජීවිතා වොරොපෙතා, තස්ස පටිසා-
තකාය දනං දෙති, සීලං සමාදියති, උපොසථකමං කරොති,
පිතරං ජීවිතා වොරොපෙතා, අරහනං ජීවිතා වොරොපෙතා,
දුට්ඨිකා විකේතන තථාගතස්ස ලොභිතං උප්පාදෙතා, සඛකං භිඤ්ඤිතා,
තස්ස පටිසාතකාය දනං දෙති, සීලං සමාදියති, උපොසථකමං
කරොති.

අකුසලො ධර්මො අබ්බාතනස්ස ධර්මස්ස උපනික්ඛයපච්චයෙන
පච්චයො : අනන්තරූපනික්ඛයො, පකතූපනික්ඛයො.

අනන්තරූපනික්ඛයො : අකුසලං චුට්ඨානස්ස උපනික්ඛයපච්චයෙන
පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පකතූපනික්ඛයො : රාගං උපනික්ඛාය අත්තානං ආතාපෙනි, පරිතාපෙනි, පරිඨිට්ඨිමුලකං දුක්ඛං පච්චන්තොති, දෙසං මොහං මානං දිට්ඨිං පඤ්ඤානං උපනික්ඛාය අත්තානං ආතාපෙනි, පරිතාපෙනි, පරිඨිට්ඨිමුලකං දුක්ඛං පච්චන්තොති, රාගො දෙසො මොහො මානො දිට්ඨි පඤ්ඤා කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, අකුසලං කමමං විපාකස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො : ආරම්භේණුපනික්ඛයො, අනන්තරූපනික්ඛයො පකතූපනික්ඛයො.

ආරම්භේණුපනික්ඛයො : අරභා ඵලං ගරුං කඤ්ඤා පච්චවෙකකිති, නිබ්බානං ගරුං කඤ්ඤා පච්චවෙකකිති, නිබ්බානං ඵලස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො.

අනන්තරූපනික්ඛයො : පුරිමා පුරිමා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා පච්ඡමානං පච්ඡමානං විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛන්ධානං උපනික්ඛායපච්චයෙන පච්චයො, භවදාං ආචර්ජනාය කිරියං වුට්ඨානස්ස අරභතො අනුද්‍රෝමං ඵලසමාපත්තියා නිරොධාවුට්ඨානානස්ස නෙවසංඝායාසංඝායානනකිරියං ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො.

පකතූපනික්ඛයො : කායිකං සුඛං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, කායිකං දුක්ඛං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, උතු කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, භොජනං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, සෙනාසනං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, කායිකං සුඛං කායිකං දුක්ඛං උතු භොජනං සෙනාසනං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, ඵලසමාපත්ති කායිකස්ස සුඛස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො, අරභා කායිකං සුඛං උපනික්ඛාය අනුප්පන්නං කිරියාසමාපත්තියා උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති, සංඛාරෙ අනිවර්තො දුක්ඛතො අනන්තතො විපස්සති, කායිකං දුක්ඛං උතු භොජනං සෙනාසනං උපනික්ඛාය අනුප්පන්නං කිරියාසමාපත්තියා උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති, සංඛාරෙ අනිවර්තො දුක්ඛතො අනන්තතො විපස්සති.

අබ්බාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො : ආරම්භිකපනිස්සයො, අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො.

ආරම්භිකපනිස්සයො : සෙකඛා ඵලං ගරුං කඤ්ඤා පච්චවෙකඛනී, නිබ්බානං ගරුං කඤ්ඤා පච්චවෙකඛනී, නිබ්බානං ගොත්රභූමිස්ස වොදනස්ස මග්ගස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.

අනන්තරූපනිස්සයො : ආවජ්ජනා කුසලානං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො.

පකතූපනිස්සයො : කායිකං සුඛං උපනිස්සයාය දනං දෙනි, සීලං සමාදිසති. උපොසථකමමිං කරොති, ක්කානං උප්පාදෙනි, විපස්සනං උප්පාදෙනි මග්ගං උප්පාදෙනි, අභිඤ්ඤා උප්පාදෙනි, සමාපත්තිං උප්පාදෙනි කායිකං දුක්ඛං උතු භොජනං සෙනාසනං උපනිස්සයාය දනං දෙනි, සීලං සමාදිසති. උපොසථකමමිං කරොති, ක්කානං උප්පාදෙනි, විපස්සනං උප්පාදෙනි, මග්ගං උප්පාදෙනි, අභිඤ්ඤා උප්පාදෙනි, සමාපත්තිං උප්පාදෙනි, කායිකං සුඛං කායිකං දුක්ඛං උතු භොජනං සෙනාසනං සඤ්ඤා සීලස්ස සුඛස්ස වාගස්ස පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො.

අබ්බාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො : ආරම්භිකපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො.

ආරම්භිකපනිස්සයො : වකච්ඡං ගරුං කඤ්ඤා අස්සාදෙනි, අභිනන්ති, තං ගරුං කඤ්ඤා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, සොතං සානං ජීව්හා කායං රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ථොට්ඨබ්බෙ වත්ථිං විපාකාබ්බාකතෙ කිරියාබ්බාකතෙ ඛන්ධෙ ගරුං කඤ්ඤා අස්සාදෙනි, අභිනන්ති, තං ගරුං කඤ්ඤා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

අනන්තරූපනිස්සයො : ආවජ්ජනා අකුසලානං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො.

පකතූපනිස්සයො : කායිකං සුඛං උපනිස්සයාය පාණං හනති, අදින්නං ආදියති, මුසා භණති, පිපුනං භණති, ඵරුසං භණති, සමථං පලපති, සන්ධිං ඡිද්ධති, නිලෙලාපං හරති, ඵකාගාරිකං කරොති, පරිපඤ්ඤා කිට්ඨති, පරදුරං ගව්හති, ගාමසානං කරොති, නිගමසානං කරොති, මාතරං ජීවිතා වොරොපෙනි, පිතරං ජීවිතා වොරොපෙනි, අරහන්තං ජීවිතා වොරොපෙනි, දුට්ඨෙන වීක්ඛෙන තථාගතස්ස ලොභිකං උප්පාදෙනි, සඤ්ඤා භිද්ධති. කායිකං දුක්ඛං උතු භොජනං

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සෙනාසනං උපනිස්සාය පාණං හනති, සංඛින්නං සංඝං භිද්දති, කාසිකං සුඛං කාසිකං දුක්ඛං උතු භොජනං සෙනාසනං රාගස්ස දෙසස්ස මොහස්ස මානස්ස දිට්ඨියා පඤ්ඤාය උපනිස්සායපච්චයෙන පච්චයො.

උපනිස්සායමූලකං.

අඛ්‍යාකතො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භණ පුරෙජාතං, වත්තී පුරෙජාතං.

ආරම්භණ පුරෙජාතං : අරහා වක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, සොතං ඝාතං ජිව්හං කායං රූපෙ සංඥා ගණ්ඨ රසෙ ථොට්ඨබ්බෙ වත්තී. අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, දිබ්බෙන් වක්ඛුනා රූපං පස්සති, දිබ්බාය සොතධාතුයා සංඥා සුභාති, රූපායතනං වක්ඛු විඤ්ඤාණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො, සංඥායතනං සොතවිඤ්ඤාණස්ස, ගණ්ඨායතනං ඝාතවිඤ්ඤාණස්ස, රසායතනං ජිව්හාවිඤ්ඤාණස්ස, ථොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස, පුරෙජාතපච්චයෙන පච්චයො.

වත්තී පුරෙජාතං : වක්ඛායතනං වක්ඛුවිඤ්ඤාණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො, සොතායතනං සොතවිඤ්ඤාණස්ස, ඝාතායතනං ඝාතවිඤ්ඤාණස්ස ජිව්හායතනං ජිව්හාවිඤ්ඤාණස්ස, කායායතනං කායවිඤ්ඤාණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො, වත්තී විපාකාඛ්‍යාකතානං කිරියාඛ්‍යාකතානං ඛණ්ඩානං පුරෙජාතපච්චයෙන පච්චයො.

අඛ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භණපුරෙජාතං - වත්තීපුරෙජාතං.

ආරම්භණ පුරෙජාතං : සෙක්ඛා වා පුට්ඨජනා වා වක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, සොතං ඝාතං ජිව්හං කායං රූපෙ සංඥා ගණ්ඨ රසෙ ථොට්ඨබ්බෙ වත්තී. අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, දිබ්බෙන් වක්ඛුනා රූපං පස්සති, දිබ්බාය සොතධාතුයා සංඥා සුභාති.

වත්තී පුරෙජාතං : වත්තී කුසලානං ඛණ්ඩානං පුරෙජාතපච්චයෙන පච්චයො.

අඛ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භණපුරෙජාතං, වත්තීපුරෙජාතං.

ආරම්භණපුරෙජාතං : වක්ඛුං අස්සාදෙති, අභිනද්දති, තං ආරබ්භ රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, උඤ්චං

උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, සොතං සාතං ජිව්හං කායං රූපෙ සංඥා ගණ්ඨ රසෙ ඵොට්ඨබ්බෙ වත්ථිං අස්සාදෙති, අභිනාදති, තං ආරභ්ථ රාගො උප්පජ්ජති, -පෙ- දෙමනස්සං උප්පජ්ජති.

වත්ථිපුරෙජාතං: වත්ථි අකුසලානං ඛන්ධානං පුරෙජාතපච්චයෙන පච්චයො.

පුරෙජාතමූලකං.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො: පච්ජාජාතා කුසලා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො: පච්ජාජාතා අකුසලා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො: පච්ජාජාතා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො.

පච්ජාජාතමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා කුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො, අනුලොමං ගොත්‍රභුස්ස, අනුලොමං චෝදනස්ස, ගොත්‍රභු මග්ගස්ස චෝදනං මග්ගස්ස ආසෙවනපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා අකුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා කිරියාබ්‍යාකතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කිරියාබ්‍යාකතානං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො.

ආසෙවනමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: කුසලා චේතනා සම්පයුක්තකානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: සහජාතා නානාකම්මිකා සහජාතා කුසලා චේතනා වික්ඛසමුට්ඨානානං රූපානං කම්මපච්චයෙන පච්චයො. නානාකම්මිකා කුසලා චේතනා විපාකානං ඛණ්ඩානං කට්ඨනා ච රූපානං කම්මපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: කුසලා චේතනා සම්පයුත්තකානං ඛණ්ඩානං වික්ඛසමුට්ඨානානං රූපානං කම්මපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: අකුසලා චේතනා සම්පයුත්තකානං ඛණ්ඩානං කම්මපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: සහජාතා නානාකම්මිකා, සහජාතා අකුසලා චේතනා වික්ඛසමුට්ඨානානං රූපානං කම්මපච්චයෙන පච්චයො, නානාකම්මිකා අකුසලා චේතනා විපාකානං ඛණ්ඩානං කට්ඨනා ච රූපානං කම්මපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: අකුසලා චේතනා සම්පයුත්තකානං ඛණ්ඩානං වික්ඛසමුට්ඨානානං රූපානං කම්මපච්චයෙන පච්චයො.

අඛ්‍යාකතො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: විපාකාඛ්‍යාකතා කිරියාඛ්‍යාකතා චේතනා සම්පයුත්තකානං ඛණ්ඩානං වික්ඛසමුට්ඨානානං රූපානං කම්මපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණේ විපාකාඛ්‍යාකතා චේතනා සම්පයුත්තකානං ඛණ්ඩානං කට්ඨනා ච රූපානං කම්මපච්චයෙන පච්චයො, චේතනා චජ්ඣස්ස කම්මපච්චයෙන පච්චයො.

කම්මමූලකං.

අඛ්‍යාකතො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකාඛ්‍යාකතො ඵකො ඛණ්ඩා තිණ්ණිකානං ඛණ්ඩානං වික්ඛසමුට්ඨානානං රූපානං විපාකපච්චයෙන පච්චයො, තයො ඛණ්ඩා ඵකස්ස ඛණ්ඩස්ස වික්ඛසමුට්ඨානානං රූපානං විපාකපච්චයෙන පච්චයො, දෙව ඛණ්ඩා ද්විතනං ඛණ්ඩානං වික්ඛසමුට්ඨානානං රූපානං විපාකපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණේ විපාකාඛ්‍යාකතො ඵකො ඛණ්ඩා තිණ්ණිකානං ඛණ්ඩානං කට්ඨනා ච රූපානං විපාකපච්චයෙන පච්චයො. තයො ඛණ්ඩා ඵකස්ස ඛණ්ඩස්ස කට්ඨනා ච රූපානං

විපාකපච්චයෙන පච්චයො. දෙව ඛන්ධා ද්විත්තං ඛන්ධානං කචන්තා ච රූපානං විපාකපච්චයෙන පච්චයො, ඛන්ධා චන්ද්‍රික්ඛස්ස විපාකපච්චයෙන පච්චයො.

විපාකමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : කුසලා ආහාරා සම්පයුක්තකානං ඛන්ධානං ආහාරපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : කුසලා ආහාරා වික්ඛසමුට්ඨානානං රූපානං ආහාරපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : කුසලා ආහාරා සම්පයුක්තකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානං රූපානං ආහාරපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : අකුසලා ආහාරා සම්පයුක්තකානං ඛන්ධානං ආහාරපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : අකුසලා ආහාරා වික්ඛසමුට්ඨානානං රූපානං ආහාරපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : අකුසලා ආහාරා සම්පයුක්තකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානං රූපානං ආහාරපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ආහාරා සම්පයුක්තකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානං රූපානං ආහාරපච්චයෙන පච්චයො, පටිසන්ධිකචණං විපාකාබ්‍යාකතා ආහාරා සම්පයුක්තකානං ඛන්ධානං කචන්තා ච රූපානං ආහාරපච්චයෙන පච්චයො, කබලිංකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

ආහාරමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : කුසලා ඉන්ද්‍රියා සම්පයුක්තකානං ඛන්ධානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : කුසලා ඉන්ද්‍රියා වික්ඛසමුට්ඨානානං රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රිය-පච්චයෙන පච්චයො : කුසලා ඉන්ද්‍රියා සමපයුක්තකානං ඛණිනං වික්ඛසමුට්ඨානානං රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : අකුසලා ඉන්ද්‍රියා සමපයුක්තකානං ඛණිනං ඉන්ද්‍රිය-පච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : අකුසලා ඉන්ද්‍රියා වික්ඛසමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය-පච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : අකුසලා ඉන්ද්‍රියා සමපයුක්තකානං ඛණිනං වික්ඛසමුට්ඨානානං රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

අඛ්‍යාකතො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : විපාකාඛ්‍යාකතා කිරියාඛ්‍යාකතා ඉන්ද්‍රියා සමපයුක්තකානං ඛණිනං වික්ඛසමුට්ඨානානං රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො, පටි-සන්ධිකමණේ විපාකාඛ්‍යාකතා ඉන්ද්‍රියා සමපයුක්තකානං ඛණිනං කට්ඨනං ච රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො, චක්ඛුන්ද්‍රියං චක්ඛුවිඤ්ඤාණස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො, සොත්තන්ද්‍රියං සොතවිඤ්ඤාණස්ස සාතින්ද්‍රියං සාතවිඤ්ඤාණස්ස ජිවහින්ද්‍රියං ජිවහාවිඤ්ඤාණස්ස කායින්ද්‍රියං කායවිඤ්ඤාණස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො, රූපජීවිතින්ද්‍රියං කට්ඨනං රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

ඉන්ද්‍රියමුලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ක්කානපච්චයෙන පච්චයො : කුසලානි ක්කානඛානානි සමපයුක්තකානං ඛණිනං ක්කානපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ක්කානපච්චයෙන පච්චයො : කුසලානි ක්කානඛානානි වික්ඛසමුට්ඨානානං රූපානං ක්කානපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස ක්කානපච්චයෙන පච්චයො : කුසලානි ක්කානඛානානි සමපයුක්තකානං ඛණිනං වික්ඛසමුට්ඨානානං රූපානං ක්කානපච්චයෙන පච්චයො,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ඝාතපච්චයෙන පච්චයො: අකුසලානි ඝාතඛයානි සමපයුක්කකානං ඛේධානං ඝාතපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ඝාතපච්චයෙන පච්චයො. අකුසලානි ඝාතඛයානි වික්ඛසමුට්ඨානානං රූපානං ඝාතපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස ඝාතපච්චයෙන පච්චයො: අකුසලානි ඝාතඛයානි සමපයුක්කකානං ඛේධානං වික්ඛසමුට්ඨානස්ථි රූපානං ඝාතපච්චයෙන පච්චයො.

අඛ්‍යාකතො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ඝාතපච්චයෙන පච්චයො: විපාකාඛ්‍යාකතානි කිරියාඛ්‍යාකතානි ඝාතඛයානි සමපයුක්කකානං ඛේධානං වික්ඛසමුට්ඨානස්ථි රූපානං ඝාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකකණේ විපාකාඛ්‍යාකතානි ඝාතඛයානි සමපයුක්කකානං ඛේධානං කට්ඨො ච රූපානං ඝාතපච්චයෙන පච්චයො,

ඝාතමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො: කුසලානි මග්ගඛයානි සමපයුක්කකානං ඛේධානං මග්ගපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො: කුසලානි මග්ගඛයානි වික්ඛසමුට්ඨානානං රූපානං මග්ගපච්චයෙන පච්චයො.

කුසලො ධම්මො කුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො; කුසලානි මග්ගඛයානි සමපයුක්කකානං ඛේධානං වික්ඛසමුට්ඨානානස්ථි රූපානං මග්ගපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො: අකුසලානි මග්ගඛයානි සමපයුක්කකානං ඛේධානං මග්ගපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො: අකුසලානි මග්ගඛයානි වික්ඛසමුට්ඨානානං රූපානං මග්ගපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො: අකුසලානි මග්ගඛානි සමපයුක්කකානං ඛෙධානං වීක්ඛසමුට්ඨානානඤ්ච රූපානං මග්ගපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො: විපාකාබ්‍යාකතානි කිරියාබ්‍යාකතානි මග්ගඛානි සමපයුක්කකානං ඛෙධානං වීක්ඛසමුට්ඨානානඤ්ච රූපානං මග්ගපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මෙණ විපාකාබ්‍යාකතානි මග්ගඛානි සමපයුක්කකානං ඛෙධානං කට්ඨො ච රූපානං මග්ගපච්චයෙන පච්චයො. මග්ගමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස සමපයුක්කපච්චයෙන පච්චයො: කුසලො එකො ඛෙධො, තිණ්ණිකං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො, තයො ඛෙධො එකස්ස සමපයුක්කපච්චයෙන පච්චයො, දෙව ඛෙධො ද්වීතං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස සමපයුක්කපච්චයෙන පච්චයො: අකුසලො එකො ඛෙධො තිණ්ණිකං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො, තයො ඛෙධො එකස්ස ඛෙධස්ස සමපයුක්කපච්චයෙන පච්චයො, දෙව ඛෙධො ද්වීතං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සමපයුක්කපච්චයෙන පච්චයො: විපාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛෙධො තිණ්ණිකං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො, තයො ඛෙධො එකස්ස ඛෙධස්ස සමපයුක්කපච්චයෙන පච්චයො, දෙව ඛෙධො ද්වීතං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මෙණ විපාකාබ්‍යාකතො එකො ඛෙධො, තිණ්ණිකං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො, තයො ඛෙධො එකස්ස ඛෙධස්ස සමපයුක්කපච්චයෙන පච්චයො, දෙව ඛෙධො ද්වීතං ඛෙධානං සමපයුක්කපච්චයෙන පච්චයො.

සමපයුක්කමූලකං.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස විපයුක්කපච්චයෙන පච්චයො: සහජානං, පච්ජාජානං.

සහජානා කුසලා ඛෙධා වීක්ඛසමුට්ඨානානං රූපානං විපයුක්කපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පච්ඡාජාතා කුසලා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්ප-
යුක්තපච්චයෙන පච්චයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස විප්පයුක්තපච්චයෙන
පච්චයො: සහජාතං. පච්ඡාජාතං.

සහජාතා අකුසලා ඛන්ධා චිත්තසමුට්ඨානානං රූපානං විප්පයුක්ත-
පච්චයෙන පච්චයො.

පච්ඡාජාතා අකුසලා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්ප-
යුක්තපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස විප්පයුක්තපච්චයෙන
පච්චයො: සහජාතං, පුරෙජාතං පච්ඡාජාතං සහජාතා විපාකාබ්‍යා-
කතා කිරියාබ්‍යාකතා ඛන්ධා චිත්තසමුට්ඨානානං රූපානං විප්පයුක්ත-
පච්චයෙන පච්චයො, පටිසන්තිකඛණේ විපාකාබ්‍යාකතා ඛන්ධා
කට්ඨො ව රූපානං විප්පයුක්තපච්චයෙන පච්චයො, ඛන්ධා වත්ථුස්ස
විප්පයුක්තපච්චයෙන පච්චයො වත්ථු ඛන්ධානං විප්පයුක්තඅත්ථිපච්චයෙන
පච්චයො, පුරෙජාතං චක්ඛායතනං චක්ඛවිඤ්ඤාණස්ස විප්පයුක්ත-
පච්චයෙන පච්චයො, සොතායතනං සොතවිඤ්ඤාණස්ස විප්පයුක්ත-
පච්චයෙන පච්චයො, සානායතනං සානවිඤ්ඤාණස්ස විප්පයුක්ත-
පච්චයෙන පච්චයො, ජිව්හායතනං ජිව්හවිඤ්ඤාණස්ස විප්පයුක්ත-
පච්චයෙන පච්චයො, කායායතනං කායවිඤ්ඤාණස්ස විප්පයුක්ත-
පච්චයෙන පච්චයො, වත්ථු විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං
ඛන්ධානං විප්පයුක්තපච්චයෙන පච්චයො,

පච්ඡාජාතා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්ධා පුරෙජාතස්ස
ඉමස්ස කායස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස විප්පයුක්තපච්චයෙන
පච්චයො: පුරෙජාතං වත්ථු කුසලානං ඛන්ධානං විප්පයුක්තපච්චයෙන
පච්චයො.

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස විප්පයුක්තපච්චයෙන
පච්චයො: පුරෙජාතං වත්ථු අකුසලානං ඛන්ධානං විප්පයුක්තපච්චයෙන
පච්චයො.

විප්පයුක්තමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො:
කුසලො එකො ඛන්ධා තිණ්ණිකානං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො:
තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව ඛන්ධා,
ද්විතනං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අත්ථිපව්වයෙන පව්වයො, සහජාතං, පච්ඡාජාතං, සහජාතා කුසලා ඛන්ධා වික්ක-සමුට්ඨානානං රූපානං අත්ථිපව්වයෙන පව්වයො. පච්ඡාජාතා කුසලා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපව්වයෙන පව්වයො.

කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස අත්ථි-පව්වයෙන පව්වයො: කුසලො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො, දෙව ඛන්ධා ද්විතං ඛන්ධානං වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අත්ථිපව්වයෙන පව්වයො: අකුසලො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං අත්ථිපව්වයෙන පව්වයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අත්ථිපව්වයෙන පව්වයො, දෙව ඛන්ධා ද්විතං ඛන්ධානං අත්ථිපව්වයෙන පව්වයො.

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අත්ථිපව්වයෙන පව්වයො: සහජාතං, පච්ඡාජාතං, සහජාතා අකුසලා ඛන්ධා වික්ක-සමුට්ඨානං රූපානං අත්ථිපව්වයෙන පව්වයො, පච්ඡාජාතා අකුසලා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපව්වයෙන පව්වයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස අත්ථිපව්වයෙන පව්වයො: අකුසලො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථි-පව්වයෙන පව්වයො, දෙව ඛන්ධා ද්විතං ඛන්ධානං වික්කසමුට්ඨානා-නානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අත්ථිපව්වයෙන පව්වයො: සහජාතං, පුරෙජාතං, පච්ඡාජාතං, ආහාරං, ඉන්ද්‍රියං සහජාතො විපාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො, දෙව ඛන්ධා ද්විතං ඛන්ධානං වික්කසමුට්ඨානානානඤ්ඤි රූපානං අත්ථිපව්වයෙන පව්වයො, පට්ඨන්ධිකමණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං කට්ඨනා ච රූපානං අත්ථිපව්වයෙන පව්වයො, තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස කට්ඨකනා ච රූපානං අත්ථිපව්වයෙන පව්වයො, දෙව ඛන්ධා ද්විතං ඛන්ධානං කට්ඨනා ච රූපානං අත්ථිපව්වයෙන පව්වයො, ඛන්ධා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

වත්තිස්ස අත්ථිපච්චයෙන පච්චයො, වත්ති ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො, එකං මහාභූතං තිණ්ණිකානං මහාභූතානං අත්ථිපච්චයෙන පච්චයො, තයො මහාභූතා එකස්ස මහාභූතස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව මහාභූතා ද්විතකං මහාභූතානං අත්ථිපච්චයෙන පච්චයො, මහාභූතා විත්තසමුට්ඨානානං රූපානං කට්ඨකා ව රූපානං උපාදය රූපානං අත්ථිපච්චයෙන පච්චයො, බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසංඝස්සනානං එකං මහාභූතං තිණ්ණිකානං මහාභූතානං අත්ථිපච්චයෙන පච්චයො, තයො මහාභූතා එකස්ස මහාභූතස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව මහාභූතා ද්විතකං මහාභූතානං අත්ථිපච්චයෙන පච්චයො, මහාභූතා කට්ඨකා රූපානං උපාදයරූපානං අත්ථිපච්චයෙන පච්චයො.

පුරෙජාතං අරහා චක්ඛුං අනිවචනො දුක්ඛතො අනත්තතො විපස්සති, සොතං සානං ජීව්හං කායං රූපෙ සද්දෙ ගතෙති රසෙ ඵොට්ඨබ්බෙ වත්තිං අනිවචනො දුක්ඛතො අනත්තතො විපස්සති, දිට්ඨො වක්ඛුනා රූපං පස්සති, දිට්ඨො සොතධාතුයා සද්දං සුණාති, රූපායතනං වක්ඛුවිඤ්ඤාණස්ස අත්ථිපච්චයෙන පච්චයො, සද්දායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස අත්ථිපච්චයෙන පච්චයො, වක්ඛායතනං චක්ඛු විඤ්ඤාණස්ස අත්ථිපච්චයෙන පච්චයො, සොතායතනං සොතවිඤ්ඤාණස්ස, සානායතනං සානවිඤ්ඤාණස්ස, ජීව්හායතනං ජීව්හවිඤ්ඤාණස්ස, කායායතනං කායවිඤ්ඤාණස්ස අත්ථිපච්චයෙන පච්චයො, වත්ති විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

පච්ඡාජාතා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා පුරෙජාතස්ස ඉමස්සකායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

කබලිංකාරො ආභාරො ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, රූපජීවිතිත්‍රියං කට්ඨකාරූපානං අත්ථිපච්චයෙන පච්චයො. අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: පුරෙජාතං සෙක්ඛා වා පුට්ඨජානා වා වක්ඛුං අනිවචනො දුක්ඛතො අනත්තතො විපස්සති, සොතං සානං ජීව්හං කායං රූපෙ සද්දෙ ගතෙති රසෙ ඵොට්ඨබ්බෙ වත්තිං අනිවචනො දුක්ඛතො අනත්තතො විපස්සති, දිට්ඨො වක්ඛුනා රූපං පස්සති, දිට්ඨො සොතධාතුයා සද්දං සුණති, වත්ති කුසලානං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: පුරෙජාතං වක්ඛුං අස්සාදෙති, අභිනද්දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විවිකිච්ඡා උප්පජ්ජති උද්ධවං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උප්පජ්ඣති, දෙමනස්සං උප්පජ්ඣති, සොතං සාතං ජීවිතං කායෙ රූපෙ සංදෙසං ගතං රසෙ ථොට්ඨබ්බෙ වත්ථිං අත්ථාදෙනි, අභිනන්දෙනි, තං ආරබ්භා රාගො උප්පජ්ඣති, -පෙ- දෙමනස්සං උප්පජ්ඣති, වත්ථි අකුසලානං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

කුසලො ව අබ්‍යාකතො ව ධම්මා කුසලස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං, පුරෙජාතං.

සහජාතො කුසලො එකො ඛන්ධො ව වත්ථි ව තිණ්ණත්තං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො, -පෙ- දෙව ඛන්ධො ව වත්ථි ව ද්විත්තං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

කුසලො ව අබ්‍යාකතො ව ධම්මා අබ්‍යාකතස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං, පච්ජාජාතං, ආභාරං, ඉන්ද්‍රියං.

සහජාතා කුසලා ඛන්ධා ව මහාභූතා ව විත්තසම්මුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන පච්චයො.

පච්ජාජාතා කුසලා ඛන්ධා ව කබලිංකාරො ආභාරො ව ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, පච්ජාජාතා කුසලා ඛන්ධා ව රූපජීවිතින්ද්‍රියඤ්ඤා කටන්තාරූපානං අත්ථිපච්චයෙන පච්චයො.

අකුසලො ව අබ්‍යාකතො ව ධම්මා අකුසලස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං, පුරෙජාතං.

සහජාතො අකුසලො එකො ඛන්ධො ව වත්ථි ව තිණ්ණත්තං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො, තයො ඛන්ධො ව වත්ථි ව එකස්ස ඛන්ධස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව ඛන්ධො ව වත්ථි ව ද්විත්තං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

අකුසලො ව අබ්‍යාකතො ව ධම්මා අබ්‍යාකතස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං, පච්ජාජාතං, ආභාරං, ඉන්ද්‍රියං.

සහජාතා අකුසලා ඛන්ධා ව මහාභූතා ව විත්තසම්මුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන පච්චයො, පච්ජාජාතා අකුසලා ඛන්ධා ව කබලිංකාරො ආභාරො ව ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, පච්ජාජාතා අකුසලා ඛන්ධා ව රූපජීවිතින්ද්‍රියඤ්ඤා කටන්තාරූපානං අත්ථිපච්චයෙන පච්චයො.

අත්ථිමූලකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස නත්ථිපච්චයෙන පච්චයො:
පුරිමා පුරිමා කුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්ධානං
නත්ථිපච්චයෙන පච්චයො, සංඛින්නං. යථා අනන්තරපච්චයං
එවං විඤ්ඤාපරිනාමං.

නත්ථිමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස විගතපච්චයෙන පච්චයො:
පුරිමා පුරිමා කුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං
ඛන්ධානං විගතපච්චයෙන පච්චයො, සංඛින්නං. යථා අනන්තර-
පච්චයං එවං විඤ්ඤාපරිනාමං.

විගතමූලකං.

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අවිගතපච්චයෙන
පච්චයො, කුසලො එකො ඛන්ධො තිණ්ණිකානං ඛන්ධානං අවිගත-
පච්චයෙන පච්චයො. තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අවිගත-
පච්චයෙන පච්චයො, දො ඛන්ධා ද්විතීයං ඛන්ධානං අවිගතපච්චයෙන
පච්චයො, සංඛින්නං. යථා අත්ථිපච්චයං එවං විඤ්ඤාපරිනාමං.

අවිගතමූලකං.

පඤ්ඤාචාරයස්ස විභවො.

ගණනා - හෙතුමූලකං.

හෙතුයා සත්ත, ආරම්භණෙ නව, අධිපතියා දස, අනන්තරෙ
සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා කිණි,
නිස්සයෙ තෙරස, උපනිස්සයෙ නව, පුරෙජාතෙ කිණි, පච්චාජාතෙ
කිණි, ආසෙවනෙ කිණි, කමමෙ සත්ත, විජාතෙ එකං, ආභාරෙ
සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කාමෙ සත්ත, මග්ගෙ සත්ත, සමපසුතෙ
කිණි, විප්පසුතෙ පඤ්ඤා, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ
සත්ත, අවිගතෙ තෙරස. (සුඛං)

හෙතුපච්චයා අධිපතියා වත්තාරි, සහජාතෙ සත්ත, අඤ්ඤාමඤ්ඤා
කිණි, නිස්සයෙ සත්ත, විජාතෙ එකං, ඉන්ද්‍රියෙ වත්තාරි, මග්ගෙ
වත්තාරි, සමපසුතෙ කිණි, විප්පසුතෙ කිණි, අත්ථියා සත්ත, අවිගතෙ
සත්ත. (දුමුලකං)

හෙතු සහජාත නිස්සය අත්ථි අවිගතනති සත්ත.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය අත්ථි අවිගතනති කිණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය සමපයුක්ත අත්ථි අවිගතනති තිණි.

හෙතු සහජාත නිසසය විපයුක්ත අත්ථි අවිගතනති තිණි.
(අවිපාක)

සාමඤ්ඤ සවිපාක සටනා.

හෙතු සහජාත නිසසය විපාක අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක සමපයුක්ත අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත නිසසය විපාක විපයුක්ත අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක විපයුක්ත අත්ථි අවිගතනති එකං. (සවිපාක)

හෙතු සාමඤ්ඤ සටනා.

හෙතු සහජාත නිසසය ඉන්ද්‍රිය මග අත්ථි අවිගතනති චක්කාරි.
හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය මග අත්ථි අවිගතනති දෙව.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය මග සමපයුක්ත අත්ථි අවිගතනති දෙව.

හෙතු සහජාත නිසසය ඉන්ද්‍රිය මග විපයුක්ත අත්ථි අවිගතනති දෙව. (අවිපාක)

හෙතු සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මග අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මග සමපයුක්ත අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග විපයුක්ත අත්ථි අවිගතනති එකං.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මග විපයුක්ත අත්ථි අවිගතනති එකං. (සවිපාක)

සඉන්ද්‍රිය මග සටනා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

හෙතා'ධිපති සහජාත නිසස්ස ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනන් වතාරි.

හෙතා'ධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස ඉන්ද්‍රිය මග්ග සමප-
යුක්ත අත්ථි අවිගතනන් ඥෙ.

හෙතා'ධිපති සහජාත නිසස්ස ඉන්ද්‍රිය මග්ග විපසුක්ත අත්ථි
අවිගතනන් ඥෙ. (අවිපාක)

හෙතා'ධිපති සහජාත නිසස්ස විපාක ඉන්ද්‍රිය මග්ග අත්ථි
අවිගතනන් එකං.

හෙතා'ධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස විපාක ඉන්ද්‍රිය මග්ග
සමපයුක්ත අත්ථි අවිගතනන් එකං.

හෙතා'ධිපති සහජාත නිසස්ස විපාක ඉන්ද්‍රිය මග්ග විපසුක්ත
අත්ථි අවිගතනන් එකං. (සවිපාක)

සාධිපති ඉන්ද්‍රිය මග්ග සට්ඨා.

හෙතුමුලකං.

ආරමමණපට්ඨයා අධිපතියා සත්ත, නිසස්සෙ තිණි, උපනිසස්සෙ
සත්ත, පුරෙජාතෙ තිණි, විපසුක්තෙ තිණි, අත්ථියා තිණි අවිගතෙ
තිණි.

ආරමමණාධිපති උපනිසස්සනති සත්ත, ආරමමණ පුරෙජාත
අත්ථි අවිගතනති තිණි, ආරමමණ නිසස්ස පුරෙජාත විපසුක්ත අත්ථි
අවිගතනති තිණි, ආරමමණාධිපති උපනිසස්ස පුරෙජාත අත්ථි
අවිගතනති එකං.

ආරමමණාධිපති නිසස්ස උපනිසස්ස පුරෙජාත විපසුක්ත අත්ථි
අවිගතනති එකං, අධිපතිපට්ඨයා හෙතුයා වතාරි, ආරමමණ සත්ත,
සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤ තිණි, නිසස්සෙ අට්ඨ, උපනිසස්සෙ
සත්ත, පුරෙජාතෙ එකං, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ
සත්ත, මග්ගෙ සත්ත, සමපයුක්තෙ තිණි, විපසුක්තෙ වතාරි,
අත්ථියා අට්ඨ, අවිගතෙ අට්ඨ.

අධිපති අත්ථි අවිගතනති අට්ඨ, අධිපති නිසස්ස අත්ථි අවි-
ගතනති අට්ඨ, අධිපති නිසස්ස විපසුක්ත අත්ථි අවිගතනති
වතාරි.

අධිපති ආරමමණපනිසස්සනති සත්ත, අධිපති ආරමමණපනිසස්ස
පුරෙජාත අත්ථි අවිගතනති එකං, අධිපති ආරමමණ නිසස්ස
උපනිසස්ස පුරෙජාත විපසුක්ත අත්ථි අවිගතනති එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අධිපති සහජාත නිසසය අත් අවිගතනනි සත්ත, අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය සමපයුක්ත අත් අවිගතනනි තිණි, අධිපති සහජාත නිසසය විපාක අත් අවිගතනනි තිණි, අධිපති සහජාත නිසසය විපාක අත් අවිගතනනි එකං, අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක සමපයුක්ත අත් අවිගතනනි එකං, අධිපති සහජාත නිසසය විපාක විපපයුක්ත අත් අවිගතනනි එකං.

අධිපති සහජාත නිසසය ආහාර ඉන්ද්‍රිය අත් අවිගතනනි සත්ත, අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ආහාර ඉන්ද්‍රිය සමපයුක්ත අත් අවිගතනනි තිණි, අධිපති සහජාත නිසසය ආහාර ඉන්ද්‍රිය විපපයුක්ත අත් අවිගතනනි තිණි, අධිපති සහජාත නිසසය විපාක ආහාර ඉන්ද්‍රිය අත් අවිගතනනි එකං, අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ආහාර ඉන්ද්‍රිය සමපයුක්ත අත් අවිගතනනි එකං, අධිපති සහජාත නිසසය විපාක ආහාර ඉන්ද්‍රිය විපපයුක්ත අත් අවිගතනනි එකං.

අධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය මග්ග අත් අවිගතනනි සත්ත, අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත් අවිගතනනි තිණි, අධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය මග්ග විපපයුක්ත අත් අවිගතනනි තිණි, අධිපති සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග අත් අවිගතනනි එකං, අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත් අවිගතනනි එකං, අධිපති සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග විපපයුක්ත අත් අවිගතනනි එකං.

අධිපති හෙතු සහජාත නිසසය ඉන්ද්‍රිය මග්ග අත් අවිගතනනි චක්ඛාරි, අධිපති හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත් අවිගතනනි දො, අධිපති හෙතු සහජාත නිසසය ඉන්ද්‍රිය මග්ග විපපයුක්ත අත් අවිගතනනි දො, අධිපති හෙතු සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග අත් අවිගතනනි එකං, අධිපති හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත් අවිගතනනි එකං, අධිපති හෙතු සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග විපපයුක්ත අත් අවිගතනනි එකං.

අනන්තරපට්ඨයා සමනන්තරෙ සත්ත, උපනිසසයෙ සත්ත, ආසෙවනෙ තිණි, කමමෙ එකං, නත්තියා සත්ත, වීගතෙ සත්ත.

අනන්තර සමනන්තර උපනිසසය නත්තී වීගතනනි සත්ත, අනන්තර සමනන්තර උපනිසසය ආසෙවන නත්තී වීගතනනි තිණි, අනන්තර සමනන්තර උපනිසසය කමම නත්තී වීගතනනි එකං.

සමනන්තරපට්ඨයා අනන්තරෙ සත්ත, උපනිස්සයෙ සත්ත, ආසෙවනෙ තිණි කලෙම එකං, නත්තියා සත්ත, චිග්ගෙ සත්ත, සමනන්තර අනන්තර උපනිස්සය නත්තී විග්ගන්ති සත්ත, සමනන්තර අනන්තර උපනිස්සය ආසෙවන නත්තී විග්ගන්ති තිණි, සමනන්තර අනන්තර උපනිස්සය කලෙම නත්තී විග්ගන්ති එකං.

සහජාතපට්ඨයා හෙතුයා සත්ත, අධිපතියා සත්ත, අඤ්ඤමඤ්ඤ තිණි, නිස්සයෙ නව, කලෙම සත්ත, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්‍රියානෙ සත්ත, මග්ගෙ සත්ත, සමුප්පන්නෙ තිණි, විප්ප්පන්නෙ තිණි, අත්තියා නව, අවිග්ගෙ නව.

සහජාත නිස්සය අත්තී අවිග්ගන්ති නව, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්තී අවිග්ගන්ති තිණි, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සමුප්පන්න අත්තී අවිග්ගන්ති තිණි, සහජාත නිස්සය විප්ප්පන්න අත්තී අවිග්ගන්ති තිණි, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විප්ප්පන්න අත්තී අවිග්ගන්ති එකං.

සහජාත නිස්සය විපාක අත්තී අවිග්ගන්ති එකං, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්තී අවිග්ගන්ති එකං, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සමුප්පන්න අත්තී අවිග්ගන්ති එකං, සහජාත නිස්සය විපාක විප්ප්පන්න අත්තී අවිග්ගන්ති එකං, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්ප්පන්න අත්තී අවිග්ගන්ති එකං.

අඤ්ඤමඤ්ඤපට්ඨයා හෙතුයා තිණි, අධිපතියා තිණි, සහජාතෙ තිණි, නිස්සයෙ තිණි, කලෙම තිණි, විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්‍රියානෙ තිණි, මග්ගෙ තිණි, සමුප්පන්නෙ තිණි, විප්ප්පන්නෙ එකං, අත්තියා තිණි, අවිග්ගෙ තිණි.

අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය අත්තී අවිග්ගන්ති තිණි, අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය සමුප්පන්න අත්තී අවිග්ගන්ති තිණි, අඤ්ඤමඤ්ඤ සහජාත විප්ප්පන්න අත්තී අවිග්ගන්ති එකං.

අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විපාක අත්තී අවිග්ගන්ති එකං, අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විපාක සමුප්පන්න අත්තී අවිග්ගන්ති එකං, අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විපාක විප්ප්පන්න අත්තී අවිග්ගන්ති එකං.

නිස්සයපට්ඨයා හෙතුයා සත්ත, ආරම්භෙ තිණි, අධිපතියා අට්ඨ, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, උපනිස්සයෙ එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පුරෙජානෙ කීණි, කමෙම සත්ත, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, කුමනෙ සත්ත, මගෙ සත්ත, සමපයුනෙ කීණි, විපයුනෙ පඤ්ඤා, අත්තියා තෙරස, අවිගතෙ තෙරස.

නිසසය අත්තී අවිගතනනි තෙරස, නිසසය අධිපති අත්තී අවිගතනනි අට්ඨ, නිසසය ඉන්ද්‍රිය අත්තී අවිගතනනි සත්ත, නිසසය විපයුන අත්තී අවිගතනනි පඤ්ඤා, නිසසය අධිපති විපයුන අත්තී අවිගතනනි චත්තාරි, නිසසය ඉන්ද්‍රිය විපයුන අත්තී අවිගතනනි කීණි.

නිසසය පුරෙජාන විපයුන අත්තී¹ අවිගතනනි කීණි, නිසසය ආරමුණු පුරෙජාන විපයුන අත්තී අවිගතනනි කීණි, නිසසය ආරමුණාධිපති උපනිසසය පුරෙජාන විපයුන අත්තී අවිගතනනි එකං, නිසසය පුරෙජාන ඉන්ද්‍රිය විපයුන අත්තී අවිගතනනි එකං.

නිසසය සහජාන අත්තී අවිගතනනි නව, නිසසය සහජාන අඤ්ඤමඤ්ඤ අත්තී අවිගතනනි කීණි, නිසසය සහජාන අඤ්ඤමඤ්ඤ සමපයුන අත්තී අවිගතනනි කීණි, නිසසය සහජාන විපයුන අත්තී අවිගතනනි කීණි,² නිසසය සහජාන අඤ්ඤමඤ්ඤ විපයුන අත්තී අවිගතනනි එකං.

නිසසය සහජාන විපාක අත්තී අවිගතනනි එකං, නිසසය සහජාන අඤ්ඤමඤ්ඤ විපාක අත්තී අවිගතනනි එකං, නිසසය සහජාන අඤ්ඤමඤ්ඤ විපාක සමපයුන අත්තී අවිගතනනි එකං, නිසසය සහජාන විපාක විපයුන අත්තී අවිගතනනි එකං, නිසසය සහජාන අඤ්ඤමඤ්ඤ විපාක විපයුන අත්තී අවිගතනනි එකං.

උපනිසසය පච්චයා ආරමුණු සත්ත, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, නිසසයෙ එකං, පුරෙජානෙ එකං, ආසෙවනෙ කීණි, කමෙම ඥා, විපජයුනෙ එකං, අත්තියා එකං, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ එකං.

උපනිසසය ආරමුණාධිපතී සත්ත, උපනිසසය ආරමුණාධිපති පුරෙජාන අත්තී අවිගතනනි එකං, උපනිසසය ආරමුණාධිපති නිසසය පුරෙජාන විපයුන අත්තී අවිගතනනි එකං, උපනිසසය අනන්තර සමනන්තර නත්තී විගතනනි සත්ත, උපනිසසය අනන්තර සමනන්තර ආසෙවන නත්තී විගතනනි කීණි, උපනිසසය කමිකනි ඥා, උපනිසසය අනන්තර සමනන්තර කම නත්තී විගතනනි එකං.

1. අත්තී - ම. උනං.

2. අවිගතෙ සත්ත - කමෙ උපනිසසයනි ඥා - කමෙ අනන්තර සමනන්තර අත්තී අවිගතනනි එකං - ම. අධිකං.

පුරෙජාතපවටයා ආරම්භෙ තිණි, අධිපතියා එකං, නිසසයෙ තිණි, උපනිසසයෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්පයුනෙ තිණි, අත්තියා තිණි, අවිගතෙ තිණි. පුරෙජාත අත්තී අවිගතනති තිණි, පුරෙජාත නිසසය විප්පයුන අත්තී අවිගතනති තිණි, පුරෙජාත ආරම්භෙ අත්තී අවිගතනති තිණි, පුරෙජාත ආරම්භෙ නිසසය විප්පයුන අත්තී අවිගතනති තිණි, පුරෙජාත ආරම්භෙණාධිපති උපනිසසය අත්තී අවිගතනති එකං, පුරෙජාත ආරම්භෙණාධිපති නිසසය උපනිසසය විප්පයුන අත්තී අවිගතනති එකං, පුරෙජාත නිසසය ඉන්ද්‍රිය විප්පයුන අත්තී අවිගතනති එකං, පට්ඨාජාතපවටයා විප්පයුනෙ තිණි, අත්තියා තිණි, අවිගතෙ තිණි, පට්ඨාජාත විප්පයුන අත්තී අවිගතනති තිණි.

ආසෙවනපවටයා අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, උපනිසසයෙ තිණි, නත්තියා තිණි, විගතෙ තිණි, ආසෙවන අනන්තර සමනන්තර උපනිසසය නත්තී විගතනති තිණි.

කම්මපවටයා අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤ තිණි, නිසසයෙ සත්ත, උපනිසසයෙ දො, විපාකෙ එකං, ආභාරෙ සත්ත, සම්පයුනෙ තිණි විප්පයුනෙ තිණි, අත්තියා සත්ත, නත්තියා එකං, විගතෙ එකං, අවිගතෙ සත්ත.

කම්ම උපනිසසයනති දො, කම්ම අනන්තර සමනන්තර උපනිසසය නත්තී විගතනති එකං.

කම්ම සහජාත නිසසය ආභාර අත්තී අවිගතනති සත්ත, කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ආභාර අත්තී අවිගතනති තිණි, කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ආභාර සම්පයුන අත්තී අවිගතනති තිණි, කම්ම සහජාත නිසසය ආභාර විප්පයුන අත්තී අවිගතනති තිණි.

කම්ම සහජාත නිසසය විපාක ආභාර අත්තී අවිගතනති එකං. කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ආභාර අත්තී අවිගතනති එකං, කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ආභාර සම්පයුන අත්තී අවිගතනති එකං, කම්ම සහජාත නිසසය විපාක ආභාර විප්පයුන අත්තී අවිගතනති එකං, කම්ම සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ආභාර විප්පයුන අත්තී අවිගතනති එකං.

විපාකපවටයා හෙතුයා එකං, අධිපතියා එකං සහජාතෙ එකං, අඤ්ඤමඤ්ඤ එකං. නිසසයෙ එකං, කම්මෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ඤානෙ එකං, මග්ගෙ එකං, සම්පයුනෙ එකං, විප්පයුනෙ එකං, අත්තියා එකං, අවිගතෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාක සහජාත නිසසය අත් අවිගතනනි එකං, විපාක සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය අත් අවිගතනනි එකං, (විපාක සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය සමපයුක්ත අත් අවිගතනනි එකං¹.) විපාක සහජාත නිසසය විපයුක්ත අත් අවිගතනනි එකං.

විපාක සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපයුක්ත අත් අවිගතනනි එකං.

ආහාරපච්චයා අධිපතියා සත්ත, සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤ තීණි, නිසසයෙ සත්ත, කමම සත්ත, විපාකෙ එකං, ඉන්ද්‍රියෙ සත්ත, සමපයුක්තෙ තීණි, විපයුක්තෙ තීණි, අත්තියා සත්ත, අවිගතෙ සත්ත, ආහාර අත් අවිගතනනි සත්ත.

ආහාර සහජාත නිසසය අත් අවිගතනනි සත්ත, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය අත් අවිගතනනි තීණි, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය සමපයුක්ත අත් අවිගතනනි තීණි, ආහාර සහජාත නිසසය විපයුක්ත අත් අවිගතනනි තීණි.

ආහාර සහජාත නිසසය විපාක අත් අවිගතනනි එකං, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක අත් අවිගතනනි එකං, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක සමපයුක්ත අත් අවිගතනනි එකං, ආහාර සහජාත නිසසය විපාක සමපයුක්ත අත් අවිගතනනි එකං, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක විපයුක්ත අත් අවිගතනනි එකං.

ආහාර සහජාත නිසසය කමම අත් අවිගතනනි සත්ත, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය කමම අත් අවිගතනනි තීණි, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය කමම සමපයුක්ත අත් අවිගතනනි තීණි, ආහාර සහජාත නිසසය කමම විපයුක්ත අත් අවිගතනනි තීණි.

ආහාර සහජාත නිසසය කමම විපාක අත් අවිගතනනි එකං, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය කමම විපාක අත් අවිගතනනි එකං, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය කමම විපාක සමපයුක්ත අත් අවිගතනනි එකං, ආහාර සහජාත නිසසය කමම විපාක විපයුක්ත අත් අවිගතනනි එකං, ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය කමම විපාක විපයුක්ත අත් අවිගතනනි එකං.

ආහාර සහජාන නිසස්සය ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි සත්ත,
ආහාර සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි තිණි,
ආහාර සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය ඉන්ද්‍රිය සමපයුත්ත අත්ථි
අවිගතතනි තිණි, ආහාර සහජාන නිසස්සය ඉන්ද්‍රිය විපපයුත්ත අත්ථි
අවිගතතනි තිණි.

ආහාර සහජාන නිසස්සය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි එකං,
ආහාර සහජාන නිසස්සය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි එකං,
ආහාර සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිග-
තතනි එකං, ආහාර සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය විපාක ඉන්ද්‍රිය
සමපයුත්ත අත්ථි අවිගතතනි එකං, ආහාර සහජාන නිසස්සය විපාක
ඉන්ද්‍රිය සමපයුත්ත අත්ථි අවිගතතනි එකං, ආහාර සහජාන අඤ්ඤ-
මඤ්ඤ නිසස්සය විපාක ඉන්ද්‍රිය විපපයුත්ත අත්ථි අවිගතතනි එකං.

ආහාරාධිපති සහජාන නිසස්සය ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි සත්ත,
ආහාරාධිපති සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය ඉන්ද්‍රිය සමපයුත්ත අත්ථි
අවිගතතනි තිණි, ආහාරාධිපති සහජාන නිසස්සය ඉන්ද්‍රිය විපපයුත්ත
අත්ථි අවිගතතනි තිණි.

ආහාරාධිපති සහජාන නිසස්සය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි
එකං, ආහාරාධිපති සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය විපාක ඉන්ද්‍රිය
සමපයුත්ත අත්ථි අවිගතතනි එකං, ආහාරාධිපති සහජාන නිසස්සය
විපාක ඉන්ද්‍රිය විපපයුත්ත අත්ථි අවිගතතනි එකං.

ඉන්ද්‍රියපථවයා හෙතුයා චක්ඛාරි, අධිපතියා සත්ත, සහජාතෙ
සත්ත, අඤ්ඤමඤ්ඤ තිණි, නිසස්සයෙ, සත්ත, පුරෙජාතෙ එකං
විපාකෙ එකං, ආහාරෙ සත්ත, කුමාතෙ සත්ත, මග්ගෙ සත්ත,
සමපයුත්තෙ තිණි, විපපයුත්තෙ තිණි, අත්ථියා සත්ත, අවිගතෙ
සත්ත.

ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි සත්ත, ඉන්ද්‍රිය නිසස්සය අත්ථි අවිගතතනි
සත්ත, ඉන්ද්‍රිය නිසස්සය විපපයුත්ත අත්ථි අවිගතතනි තිණි, ඉන්ද්‍රිය
නිසස්සය පුරෙජාන විපපයුත්ත අත්ථි අවිගතතනි එකං, ඉන්ද්‍රිය සහජාන
නිසස්සය අත්ථි අවිගතතනි සත්ත, ඉන්ද්‍රිය සහජාන අඤ්ඤමඤ්ඤ
නිසස්සය අත්ථි අවිගතතනි තිණි, ඉන්ද්‍රිය සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය
සමපයුත්ත අත්ථි අවිගතතනි තිණි, ඉන්ද්‍රිය සහජාන නිසස්සය විපප-
යුත්ත අත්ථි අවිගතතනි තිණි, ඉන්ද්‍රිය සහජාන නිසස්සය විපාක අත්ථි
අවිගතතනි එකං, ඉන්ද්‍රිය සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය විපාක අත්ථි අවිග-
තතනි එකං, ඉන්ද්‍රිය සහජාන අඤ්ඤමඤ්ඤ නිසස්සය විපාක සමප-
යුත්ත අත්ථි අවිගතතනි එකං, ඉන්ද්‍රිය සහජාන නිසස්සය විපාක

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

[illegible]

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කොතථව්වියා සහජානෙ සත්ත, අකුසලමකුසලී තිණි, නිසසයෙ
 සත්ත, විජානෙ එකං, ඉන්ද්‍රියෙ සත්ත, මග්ගෙ සත්ත, සමපසුනෙ
 තිණි, විපසුනෙ තිණි, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නිසසය ඉන්ද්‍රිය මගන සමපයුක්ත අත්ථි අවිගතනනි තිණි, කුමාන සහ-
 ජාත නිසසය ඉන්ද්‍රිය මගන විපයුක්ත අත්ථි අවිගතනනි තිණි,
 කුමාන සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මගන අත්ථි අවිගතනනි එකං,
 කුමාන සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මගන අත්ථි
 අවිගතනනි එකං, කුමාන සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය
 මගන සමපයුක්ත අත්ථි අවිගතනනි එකං, කුමාන සහජාත නිසසය
 විපාක ඉන්ද්‍රිය මගන විපයුක්ත අත්ථි අවිගතනනි එකං, කුමාන සහ-
 ජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මගන විපයුක්ත අත්ථි
 අවිගතනනි එකං.

මගනපට්ඨයා හෙතුයා චක්ඛාරි, අධිපතියා සත්ත, සහජාතෙ
 සත්ත, අඤ්ඤමඤ්ඤ තිණි, නිසසයෙ සත්ත, විපාකෙ එකං, ඉන්ද්‍රියෙ
 සත්ත, කුමානෙ සත්ත, සමපයුක්තෙ තිණි, විපයුක්තෙ තිණි, අත්ථියා
 සත්ත, අවිගතෙ සත්ත.

මගනසහජාත නිසසය අත්ථි අවිගතනනි සත්ත, මගන සහජාත
 අඤ්ඤමඤ්ඤ නිසසය අත්ථි අවිගතනනි තිණි, මගනසහජාත අඤ්ඤ-
 මඤ්ඤ නිසසය සමපයුක්ත අත්ථි අවිගතනනි තිණි, මගනසහජාත
 නිසසය විපයුක්ත අත්ථි අවිගතනනි තිණි, මගන සහජාත නිසසය
 විපාක අත්ථි අවිගතනනි එකං, මගන සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය
 විපාක සමපයුක්ත අත්ථි අවිගතනනි එකං, මගන සහජාත නිසසය
 විපාක විපයුක්ත අත්ථි අවිගතනනි එකං, මගන සහජාත අඤ්ඤ
 මඤ්ඤ නිසසය විපාක විපයුක්ත අත්ථි අවිගතනනි එකං, මගන
 සහජාත නිසසය ඉන්ද්‍රිය අත්ථි අවිගතනනි සත්ත, මගන සහජාත
 අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය අත්ථි අවිගතනනි තිණි, මගනසහජාත
 අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනනි තිණි,
 මගන සහජාත නිසසය ඉන්ද්‍රිය විපයුක්ත අත්ථි අවිගතනනි තිණි,
 මගන සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතනනි එකං, මගන
 සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතනනි එකං,
 මගන සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි
 අවිගතනනි එකං, මගන සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය විපයුක්ත
 අත්ථි අවිගතනනි එකං, මගන සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක
 ඉන්ද්‍රිය විපයුක්ත අත්ථි අවිගතනනි එකං, මගන සහජාත නිසසය
 කුමාන අත්ථි අවිගතනනි සත්ත, මගන සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය
 කුමාන අත්ථි අවිගතනනි තිණි, මගන සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය
 කුමාන සමපයුක්ත අත්ථි අවිගතනනි තිණි, මගන සහජාත නිසසය
 කුමාන විපයුක්ත අත්ථි අවිගතනනි තිණි, මගන සහජාත නිසසය

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාක කොන අතී අවිගතතනි එකං, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක කොන අතී අවිගතතනි එකං, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක කොන සමපයුතන අතී අවිගතතනි එකං, මග්ග සහජාත නිසසය විපාක කොන විපයුතන අතී අවිගතතනි එකං, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක කොන විපයුතන අතී අවිගතතනි එකං, මග්ග සහජාත නිසසය ඉන්ද්‍රිය කොන අතී අවිගතතනි සත්ත, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නි ය ඉන්ද්‍රිය කොන අතී අවිගතතනි තීණි, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය කොන සමපයුතන අතී අවිගතතනි තීණි, මග්ග සහජාත නිසසය ඉන්ද්‍රිය කොන විපයුතන අතී අවිගතතනි තීණි, මග්ග සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය කොන අතී අවිගතතනි එකං, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය කොන අතී අවිගතතනි එකං, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය කොන සමපයුතන අතී අවිගතතනි එකං, මග්ග සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය කොන විපයුතන අතී අවිගතතනි එකං, මග්ග සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය කොන විපයුතන අතී අවිගතතනි එකං.

මග්ගාධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය අත් අවිගතනති සත්ත,
මග්ගාධිපති සහජාත අකකුමකකු නිසසය ඉන්ද්‍රිය සමපයුක්ත අත්
අවිගතනති තිණි, මග්ගාධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය විපපයුක්ත
අත් අවිගතනති තිණි, මග්ගාධිපති සහජාත නිසසය විපාක
ඉන්ද්‍රිය අත් අවිගතනති එකං, මග්ගාධිපති සහජාත අකකුමකකු
නිසසය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත් අවිගතනති එකං, මග්ගා-
ධිපති සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය විපපයුක්ත අත් අවිගතනති
එකං.

මගන හෙතු සහජාත නිසසය ඉන්ද්‍රිය අත් අවිගතතනි චක්කාරි,
මගන හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය අත් අවිග-
තතනි දෙව, මගන හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය
සමපයුක්ත අත් අවිගතතනි දෙව, මගන හෙතු සහජාත නිසසය
ඉන්ද්‍රිය විපපයුක්ත අත් අවිගතතනි දෙව, මගන හෙතු සහජාත
නිසසය විපාක ඉන්ද්‍රිය අත් අවිගතතනි එකං, මගනහෙතු සහජාත
අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය අත් අවිගතතනි එකං, මගන
හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්
අවිගතතනි එකං, මගන හෙතු සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය විපපයුක්ත
අත් අවිගතතනි එකං, මගන හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය
විපාක ඉන්ද්‍රිය විපපයුක්ත අත් අවිගතතනි එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

මග්ග භෙතාධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය අත්ථි අවිගතනති චක්කාරි, මග්ග භෙතාධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනති ජෙඛ, මග්ගභෙතාධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය විපයුක්ත අත්ථි අවිගතනති ජෙඛ, මග්ග භෙතාධිපති සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතනති එකං, මග්ග භෙතාධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනති එකං, මග්ගභෙතාධිපති සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය විපයුක්ත අත්ථි අවිගතනති එකං.

සමපයුක්තපට්ඨයා හෙතුයා තිණි, අධිපතියා තිණි, සහජාතෙ තිණි, අඤ්ඤමඤ්ඤ තිණි, නිසසයෙ තිණි, කමමෙ තිණි. විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ඤානෙ තිණි, මග්ගෙ තිණි, අත්ථියා තිණි, අවිගතෙ තිණි.

සමපයුක්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය අත්ථි අවිගතනති තිණි, සමපයුක්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක අත්ථි අවිගතනති එකං.

විපයුක්තපට්ඨයා හෙතුයා තිණි. ආරම්මණෙ තිණි, අධිපතියා චක්කාරි, සහජාතෙ තිණි, අඤ්ඤමඤ්ඤ එකං. නිසසයෙ පඤ්ඤ, උපනිසසයෙ එකං, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කමමෙ තිණි, විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ඤානෙ තිණි, මග්ගෙ තිණි, අත්ථියා පඤ්ඤ, අවිගතෙ පඤ්ඤ, විපයුක්ත අත්ථි අවිගතනති පඤ්ඤ, විපයුක්ත නිසසය අත්ථි අවිගතනති පඤ්ඤ, විපයුක්තාධිපති නිසසය අත්ථි අවිගතනති චක්කාරි, විපයුක්ත නිසසය ඉන්ද්‍රිය අත්ථි අවිගතනති තිණි, විපයුක්ත පච්ඡාජාත අත්ථි අවිගතනති තිණි, විපයුක්ත නිසසය පුරෙජාත අත්ථි අවිගතනති තිණි, විපයුක්ත ආරම්මණාධිපති නිසසය පුරෙජාත අත්ථි අවිගතනති තිණි, විපයුක්ත ආරම්මණාධිපති නිසසය උපනිසසය පුරෙජාත අත්ථි අවිගතනති එකං, විපයුක්ත නිසසය පුරෙජාත ඉන්ද්‍රිය අත්ථි අවිගතනති එකං, විපයුක්ත සහජාත නිසසය අත්ථි අවිගතනති තිණි, විපයුක්ත සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය අත්ථි අවිගතනති එකං, විපයුක්ත සහජාත නිසසය විපාක අත්ථි අවිගතනති එකං, විපයුක්ත සහජාත නිසසය විපාක අත්ථි අවිගතනති එකං.

අත්ථිපට්ඨයා හෙතුයා සත්ත, ආරම්මණෙ තිණි, අධිපතියා අට්ඨ, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නිසසයෙ තෙරස, උපනිසසයෙ එකං, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කමමෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සත්ත, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, කුමානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුක්ත නිඛි, විපයුක්ත පඤ්ච, අවිගතෙ තෙරස.

අත්ති අවිගතනනි තෙරස, අත්ති නිසසයෙ අවිගතනනි තෙරස, අත්ති අධිපති අවිගතනනි අට්ඨ, අත්ති අධිපති නිසසය අවිගතනනි අට්ඨ, අත්ති ආභාර අවිගතනනි සත්ත, අත්ති ඉන්ද්‍රිය අවිගතනනි සත්ත, අත්ති නිසසය ඉන්ද්‍රිය අවිගතනනි සත්ත,¹ අත්ති විපයුක්ත අවිගතනනි පඤ්ච, අත්ති නිසසය විපයුක්ත අවිගතනනි පඤ්ච, අත්ති අධිපති නිසසය විපයුක්ත අවිගතනනි වත්තාරි, අත්ති නිසසය ඉන්ද්‍රිය විපයුක්ත අවිගතනනි නිඛි, අත්ති පච්ඡාජාත විපයුක්ත අවිගතනනි නිඛි, අත්ති පුරෙජාත අවිගතනනි නිඛි, අත්ති නිසසය පුරෙජාත විපයුක්ත අවිගතනනි නිඛි, අත්ති ආරම්භ පුරෙජාත අවිගතනනි නිඛි, අත්ති ආරම්භ නිසසය පුරෙජාත විපයුක්ත අවිගතනනි නිඛි, අත්ති ආරම්භාධිපති උපනිසසය පුරෙජාත අවිගතනනි එකං, අත්ති ආරම්භාධිපති නිසසය උපනිසසය පුරෙජාත විපයුක්ත අවිගතනනි එකං, අත්ති නිසසය පුරෙජාත ඉන්ද්‍රිය විපයුක්ත අවිගතනනි එකං.

පකිණ්ණකං නාම ඉමං.

අත්ති සහජාත නිසසය අවිගතනනි නව, අත්ති සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය අවිගතනනි නිඛි, අත්ති සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය සමපයුක්ත අවිගතනනි නිඛි, අත්ති සහජාත නිසසය විපයුක්ත අවිගතනනි නිඛි, අත්ති සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපයුක්ත අවිගතනනි එකං, අත්ති සහජාත නිසසය විපාක අවිගතනනි එකං, අත්ති සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක අවිගතනනි එකං, අත්ති සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක සමපයුක්ත අවිගතනනි එකං, අත්ති සහජාත නිසසය විපාක විපයුක්ත අවිගතනනි එකං, අත්ති සහජාත අඤ්ඤාමඤ්ඤ නිසසය විපාක විපයුක්ත අවිගතනනි එකං.

නත්ති පට්ටයා අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, උපනිසසයෙ සත්ත, ආසෙවනෙ නිඛි, කමම එකං, විගතෙ සත්ත.

නත්ති අනන්තරෙ සමනන්තරෙ උපනිසසය විගතනනි සත්ත. නත්ති අනන්තරෙ සමනන්තරෙ උපනිසසය ආසෙවනෙ විගතනනි නිඛි, නත්ති අනන්තරෙ සමනන්තරෙ උපනිසසය කමම විගතනනි එකං.

1. අවිගතනනි පඤ්ච-ම

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විගතපට්ඨයා අනන්තරෙ සත්තං, සමනන්තරෙ සත්තං, උපනික්ඛයෙ සත්තං, ආසෙවනෙ තිණි, කලෙම එකං, නත්තියා සත්තං.

විගත අනන්තර සමනන්තර උපනික්ඛය නත්තියා සත්තං, විගත අනන්තර සමනන්තර උපනික්ඛය ආසෙවන නත්තියා තිණි, විගත අනන්තර සමනන්තර උපනික්ඛය කලෙම නත්තියා එකං, අවිගත-පට්ඨයා හෙතුයා සත්තං, ආරම්භෙ තිණි, අධිපතියා අට්ඨං, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ එකං, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කලෙම සත්තං, විපාකෙ එකං, ආභාරෙ සත්තං, ඉන්ද්‍රියෙ සත්තං, ක්කාමෙ සත්තං, මග්ගෙ සත්තං, සමුදයුක්තෙ තිණි, විප්පයුක්තෙ පඤ්ඤා, අත්තියා තෙරස.

අවිගත අත්තියා තෙරස, අවිගත නික්ඛය අත්තියා තෙරස, අවිගත අධිපති අත්තියා අට්ඨං, අවිගතාධිපති නික්ඛය අත්තියා අට්ඨං, අවිගත ආභාර අත්තියා සත්තං, අවිගත ඉන්ද්‍රිය අත්තියා සත්තං, අවිගත නික්ඛය ඉන්ද්‍රිය අත්තියා සත්තං, අවිගත විප්පයුක්ත අත්තියා පඤ්ඤා, අවිගත නික්ඛය විප්පයුක්ත අත්තියා පඤ්ඤා, අවිගත අධිපති නික්ඛය විප්පයුක්ත අත්තියා වත්තාරි, අවිගත නික්ඛය ඉන්ද්‍රිය විප්පයුක්ත අත්තියා තිණි, අවිගත පච්ඡාජාත විප්පයුක්ත අත්තියා තිණි, අවිගත පුරෙජාත අත්තියා තිණි, අවිගත නික්ඛය පුරෙජාත විප්පයුක්ත අත්තියා තිණි, අවිගත ආරම්භෙ පුරෙජාත අත්තියා තිණි, අවිගත ආරම්භෙ නික්ඛය පුරෙජාත විප්පයුක්ත අත්තියා තිණි, අවිගත ආරම්භෙණාධිපති උපනික්ඛය පුරෙජාත අත්තියා එකං, අවිගත ආරම්භෙණාධිපති නික්ඛය උපනික්ඛය පුරෙජාත විප්පයුක්ත අත්තියා එකං, අවිගත නික්ඛය පුරෙජාත ඉන්ද්‍රිය විප්පයුක්ත අත්තියා එකං.

පක්ඛිණ්ණකං නාම ඉමං.

අවිගත සහජාත නික්ඛය අත්තියා නව, අවිගත සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය අත්තියා තිණි, අවිගත සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය සමුදයුක්ත අත්තියා තිණි, අවිගත සහජාත නික්ඛය විප්පයුක්ත අත්තියා තිණි, අවිගත සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විප්පයුක්ත අත්තියා එකං, අවිගත සහජාත නික්ඛය විපාක අත්තියා එකං, අවිගත සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක අත්තියා එකං, අවිගත සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක සමුදයුක්ත අත්තියා එකං, අවිගත සහජාත නික්ඛය විපාක විප්පයුක්ත අත්තියා එකං, අවිගත සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක විප්පයුක්ත අත්තියා එකං.

පඤ්ඤාචාරසං අනුලොමගණනා.*

* පඤ්ඤාචාරසං අනුලොම ගණනා නිධිතා - PTS.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පව්වනීය උද්ධාරණ

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, සහජාතපට්ටයෙන පට්ටයො, උපනික්ඛයපට්ටයෙන පට්ටයො,

කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, උපනික්ඛයපට්ටයෙන පට්ටයො,

කුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, සහජාතපට්ටයෙන පට්ටයො. උපනික්ඛයපට්ටයෙන පට්ටයො, පච්ජාජාතපට්ටයෙන පට්ටයො, කම්මපට්ටයෙන පට්ටයො.

කුසලො ධම්මො කුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස සහජාත පට්ටයෙන පට්ටයො.

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, සහජාතපට්ටයෙන පට්ටයො, උපනික්ඛයපට්ටයෙන පට්ටයො.

අකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, උපනික්ඛය පට්ටයෙන පට්ටයො.

අකුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, සහජාතපට්ටයෙන පට්ටයො, උපනික්ඛයපට්ටයෙන පට්ටයො, පච්ජාජාතපට්ටයෙන පට්ටයො, කම්මපට්ටයෙන පට්ටයො.

අකුසලො ධම්මො අකුසලස්ස ච අඛ්‍යාකතස්ස ච ධම්මස්ස සහජාතපට්ටයෙන පට්ටයො.

අඛ්‍යාකතො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, සහජාතපට්ටයෙන පට්ටයො, උපනික්ඛයපට්ටයෙන පට්ටයො, පුරෙජාතපට්ටයෙන පට්ටයො, පච්ජාජාත පට්ටයෙන පට්ටයො, ආහාරපට්ටයෙන පට්ටයො, ඉන්ද්‍රියපට්ටයෙන පට්ටයො,

අඛ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, උපනික්ඛයපට්ටයෙන පට්ටයො, පුරෙජාතපට්ටයෙන පට්ටයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, උපනිස්සයපට්ටයෙන පට්ටයො, පුරෙජාතපට්ටයෙන පට්ටයො.

කුසලො ව අබ්‍යාකතො ව ධම්මො කුසලස්ස ධම්මස්ස සහජාතං පුරෙජාතං.

කුසලො ව අබ්‍යාකතො ව ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාතං, පච්ජාජාතං, ආභාරං, ඉන්ද්‍රියං.

අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො අකුසලස්ස ධම්මස්ස සහජාතං, පුරෙජාතං.

අකුසලො ව අබ්‍යාකතො ව ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාතං, පච්ජාජාතං, ආභාරං, ඉන්ද්‍රියං.

පඤ්ඤාචාරස්ස පට්ටනීය උද්ධාරං.

න හෙතුමූලකං

න හෙතුයා පනතරස්ස, න ආරම්භණෙ පනතරස්ස, නාධිපතියා පනතරස්ස, න අනන්තරෙ පනතරස්ස, න සමනන්තරෙ පනතරස්ස, න සහජාතෙ ඵකාදස්ස, න අඤ්ඤමඤ්ඤ ඵකාදස්ස, න නිස්සයෙ ඵකාදස්ස, න උපනිස්සයෙ පනතරස්ස, න පුරෙජාතෙ තෙරස්ස, න පච්ජාජාතෙ පනතරස්ස, න ආසෙවනෙ පනතරස්ස, න කමම්ම පනතරස්ස, න විපාකෙ පනතරස්ස, න ආභාරෙ පනතරස්ස, න ඉන්ද්‍රියෙ පනතරස්ස, න කුමානෙ පනතරස්ස, න මග්ගෙ පනතරස්ස, න සමප්පුකෙ ඵකාදස්ස, න විපප්පුකෙ නව, නො අත්තියා නව, නො නත්තියා පනතරස්ස, නො විගතෙ පනතරස්ස, නො අවිගතෙ නව.

න හෙතූපට්ටයා නාරම්භණෙ පනතරස්ස, නාධිපතියා පනතරස්ස, න අනන්තරෙ පනතරස්ස, න සමනන්තරෙ පනතරස්ස, න සහජාතෙ ඵකාදස්ස, න අඤ්ඤමඤ්ඤ ඵකාදස්ස, න නිස්සයෙ ඵකාදස්ස, න උපනිස්සයෙ පනතරස්ස, න පුරෙජාතෙ තෙරස්ස, න පච්ජාජාතෙ පනතරස්ස, න ආසෙවනෙ පනතරස්ස, න කමම්ම පනතරස්ස, න විපාකෙ පනතරස්ස, න ආභාරෙ පනතරස්ස, න ඉන්ද්‍රියෙ පනතරස්ස, න කුමානෙ පනතරස්ස, න මග්ගෙ පනතරස්ස, න සමප්පුකෙ ඵකාදස්ස, න විපප්පුකෙ නව, නො අත්තියා නව, නො නත්තියා පනතරස්ස, නො විගතෙ පනතරස්ස, නො අවිගතෙ නව.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න හෙතුපච්චයා න ආරම්භපච්චයා නාධිපතියා පනතරස, න අනන්තරෙ පනතරස, න සමනන්තරෙ පනතරස, න සහජානෙ ඵකාදස, න අඤ්ඤමඤ්ඤ ඵකාදස, න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ තෙරස, න පුරෙජානෙ තෙරස, න පච්ජාජානෙ පනතරස, න ආසෙවනෙ පනතරස, න කමම පනතරස, න විපාකෙ පනතරස, න ආභාරෙ පනතරස, න ඉන්ද්‍රියෙ පනතරස, න ක්කානෙ පනතරස, න මග්ගෙ පනතරස, න සමපයුක්කෙ ඵකාදස, න විප්පයුක්කෙ නව, නො අත්තියා නව, නො නත්තියා පනතරස, නො විගතෙ පනතරස, නො අවිගතෙ නව.

න හෙතුපච්චයා නාරම්භපච්චයා නාධිපතියා න අනන්තර-පච්චයා න සමනන්තරපච්චයා න සහජානෙ ඵකාදස, න අඤ්ඤ-මඤ්ඤ ඵකාදස, න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ තෙරස, න පුරෙජානෙ තෙරස, න පච්ජාජානෙ පනතරස, න ආසෙවනෙ පනතරස, න කමම පනතරස, න විපාකෙ පනතරස, න ආභාරෙ පනතරස, න ඉන්ද්‍රියෙ පනතරස, න ක්කානෙ පනතරස, න මග්ගෙ පනතරස, න සමපයුක්කෙ ඵකාදස, න විප්පයුක්කෙ නව, නො අත්තියා නව, නො නත්තියා පනතරස, නො විගතෙ පනතරස, නො අවිගතෙ නව.

න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජානපච්චයා න අඤ්ඤමඤ්ඤ ඵකාදස, න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජානෙ ඵකාදස, න පච්ජාජානෙ නව, න ආසෙ-වනෙ ඵකාදස, න කමම ඵකාදස, න විපාකෙ ඵකාදස, න ආභාරෙ ඵකාදස, න ඉන්ද්‍රියෙ ඵකාදස, න ක්කානෙ ඵකාදස, න මග්ගෙ ඵකාදස, න සමපයුක්කෙ ඵකාදස, න විප්පයුක්කෙ නව, නො අත්තියා නව, නො නත්තියා ඵකාදස, නො විගතෙ ඵකාදස, නො අවිගතෙ නව.

න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජානපච්චයා න අඤ්ඤමඤ්ඤපච්චයා න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජානෙ ඵකාදස, න පච්ජාජානෙ නව, න ආසෙවනෙ ඵකාදස, න කමම ඵකාදස, න විපාකෙ ඵකාදස, න ආභාරෙ ඵකාදස, න ඉන්ද්‍රියෙ ඵකාදස, න ක්කානෙ ඵකාදස, න මග්ගෙ ඵකාදස, න සමපයුක්කෙ ඵකාදස, න විප්පයුක්කෙ නව, නො අත්තියා නව, නො නත්තියා ඵකාදස, නො විගතෙ ඵකාදස, නො අවිගතෙ නව.

න හෙතුපට්ඨයා න ආරම්භණ පට්ඨයා න අධිපතිපට්ඨයා න අනන්තරපට්ඨයා න සමනන්තරපට්ඨයා න සහජාතපට්ඨයා න අඤ්ඤාමඤ්ඤා පට්ඨයා න නික්ඛයපට්ඨයා න උපනික්ඛයෙ පඤ්ඤා, න පුරෙජාතෙ එකාදස, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ එකාදස, න කමමෙ එකාදස, න විපාකෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න ඤානෙ එකාදස, න මග්ගෙ එකාදස, න සමපසුකෙ එකාදස, න විපසුකෙ නව, නො අත්ථියා නව, නො නත්ථියා එකාදස, නො විගතෙ එකාදස නො අවිගතෙ නව.

න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා න අධිපතිපට්ඨයා න අනන්තරපට්ඨයා න සමනන්තරපට්ඨයා න සහජාතපට්ඨයා න අඤ්ඤාමඤ්ඤාපට්ඨයා න නික්ඛයපට්ඨයා න උපනික්ඛයපට්ඨයා න පුරෙජාතෙ පඤ්ඤා, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ පඤ්ඤා, න කමමෙ පඤ්ඤා, න විපාකෙ පඤ්ඤා, න ආභාරෙ පඤ්ඤා, න ඉන්ද්‍රියෙ පඤ්ඤා, න ඤානෙ පඤ්ඤා, න මග්ගෙ පඤ්ඤා, න සමපසුකෙ පඤ්ඤා, න විපසුකෙ තීණි, නො අත්ථියා දෙව, නො නත්ථියා පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා, නො අවිගතෙ දෙව.

න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා න අධිපතිපට්ඨයා න අනන්තරපට්ඨයා න සමනන්තරපට්ඨයා න සහජාතපට්ඨයා න අඤ්ඤාමඤ්ඤාපට්ඨයා න නික්ඛයපට්ඨයා න උපනික්ඛයපට්ඨයා න පුරෙජාතපට්ඨයා න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ පඤ්ඤා, න කමමෙ පඤ්ඤා, න විපාකෙ පඤ්ඤා, න ආභාරෙ පඤ්ඤා, න ඉන්ද්‍රියෙ පඤ්ඤා, න ඤානෙ පඤ්ඤා, න මග්ගෙ පඤ්ඤා, න සමපසුකෙ පඤ්ඤා, න විපසුකෙ තීණි, නො අත්ථියා දෙව, නො නත්ථියා පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා, නො අවිගතෙ දෙව.

න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා න අධිපතිපට්ඨයා න අනන්තරපට්ඨයා න සමනන්තරපට්ඨයා-සංඛින්නං.

න පුරෙජාතපට්ඨයා න පච්ඡාජාතපට්ඨයා න ආසෙවනෙ තීණි, න කමමෙ එකං, න විපාකෙ තීණි, න ආභාරෙ තීණි, න ඉන්ද්‍රියෙ තීණි, න ඤානෙ තීණි, න මග්ගෙ තීණි, න සමපසුකෙ තීණි, න විපසුකෙ තීණි, නො අත්ථියා දෙව, නො නත්ථියා තීණි, නො විගතෙ තීණි, නො අවිගතෙ දෙව.

න හෙතුපට්ඨයා න ආරම්භණ පට්ඨයා -පෙ-.

න පව්‍යාඡාතප්‍රවට්‍යා න ආසෙවනප්‍රවට්‍යා, න කමලප්‍රවට්‍යා, න වීජාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපයුක්කෙ එකං, නො නක්ඛියා එකං, නො වීගතෙ එකං, න හෙතුප්‍රවට්‍යා න ආරමුණුප්‍රවට්‍යා -පෙ-.

න කමලප්‍රවට්‍යා න වීජාකප්‍රවට්‍යා න ආභාරප්‍රවට්‍යා න ඤාන-ප්‍රවට්‍යා න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපයුක්කෙ එකං, නො නක්ඛියා එකං, නො වීගතෙ එකං, න හෙතුප්‍රවට්‍යා න ආරමුණුප්‍රවට්‍යා -පෙ-.

න ආභාරප්‍රවට්‍යා න ඤානප්‍රවට්‍යා න මග්ගප්‍රවට්‍යා න සමප-යුක්කප්‍රවට්‍යා න විපයුක්කප්‍රවට්‍යා නො නක්ඛියා නො වීගතෙ එකං, න හෙතුප්‍රවට්‍යා න ආරමුණුප්‍රවට්‍යා -පෙ-.

න කමලප්‍රවට්‍යා න වීජාකප්‍රවට්‍යා න ඉන්ද්‍රියප්‍රවට්‍යා න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපයුක්කෙ එකං, නො නක්ඛියා එකං, නො වීගතෙ එකං, න හෙතුප්‍රවට්‍යා න ආරමුණු ප්‍රවට්‍යා -පෙ-.

න කමලප්‍රවට්‍යා න වීජාකප්‍රවට්‍යා න ඉන්ද්‍රියප්‍රවට්‍යා න ඤාන-ප්‍රවට්‍යා න මග්ගප්‍රවට්‍යා න සමපයුක්කප්‍රවට්‍යා න විපයුක්කප්‍රවට්‍යා නො නක්ඛියා ප්‍රවට්‍යා නො වීගතෙ එකං.

න හෙතුමූලකං.

පව්‍යාඡාත ගණනා

න ආරමුණුප්‍රවට්‍යා න හෙතුයා පනතරස, න අධිපතියා පනතරස, න අනන්තරෙ පනතරස, න සමනන්තරෙ පනතරස, න සහජාතෙ එකාදස, න අඤ්ඤාමඤ්ඤා එකාදස, න නිසසයෙ එකාදස, න උපනිසසයෙ තෙරස, න පුරෙජාතෙ තෙරස, න පව්‍යාඡාතෙ පනතරස, න ආසෙවනෙ පනතරස, න කමලෙ පන-තරස, න වීජාකෙ පනතරස, න ආභාරෙ පනතරස, න ඉන්ද්‍රියෙ පනතරස, න ඤානෙ පනතරස, න මග්ගෙ පනතරස, න සමප-යුක්කෙ එකාදස, න විපයුක්කෙ නව, නො අක්ඛියා නව, නො නක්ඛියා පනතරස, නො වීගතෙ පනතරස, නො අවීගතෙ නව.

න ආරමුණුප්‍රවට්‍යා න හෙතුප්‍රවට්‍යා න අධිපතීප්‍රවට්‍යා න අනන්තරප්‍රවට්‍යා න සමනන්තරප්‍රවට්‍යා න සහජාතප්‍රවට්‍යා න අඤ්ඤා-මඤ්ඤා එකාදස, න නිසසයෙ එකාදස, න උපනිසසයෙ සත්ත,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ එකාදස, න කමෙම එකාදස, න විපාකෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න ක්‍රියානෙ එකාදස, න මග්ගෙ එකාදස, න සමපසුකෙත එකාදස, න විපසුකෙත නව, නො අත්ථියා නව, නො නත්ථියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව -පෙ- යථා න හෙතුමූලකං එවං විජාරෙතඛං.

න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා යථා න හෙතුමූලකං.

න සහජාතපච්චයා න හෙතුයා එකාදස, න ආරමුඛණෙ එකාදස, න අධිපතියා එකාදස, න අනන්තරෙ එකාදස, න සමනන්තරෙ එකාදස, න අඤ්ඤමඤ්ඤා එකාදස, න නික්ඛයෙ එකාදස, න උපනික්ඛයෙ එකාදස, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ එකාදස, න කමෙම එකාදස, න විපාකෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න ක්‍රියානෙ එකාදස, න මග්ගෙ එකාදස, න සමපසුකෙත එකාදස න විපසුකෙත නව, නො අත්ථියා නව, නො නත්ථියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව.

න සහජාතපච්චයා න හෙතුපච්චයා න ආරමුඛණපච්චයා න අධිපතියා එකාදස, න අනන්තරෙ එකාදස, න සමනන්තරෙ එකාදස, න අඤ්ඤමඤ්ඤා එකාදස, න නික්ඛයෙ එකාදස, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ එකාදස, න කමෙම එකාදස, න විපාකෙ එකාදස, න ආභාරෙ එකාදස¹ න ඉන්ද්‍රියෙ එකාදස, න ක්‍රියානෙ එකාදස, න මග්ගෙ එකාදස, න සමපසුකෙත එකාදස, න විපසුකෙත නව, නො අත්ථියා නව, නො නත්ථියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව, න සහජාතපච්චයා න හෙතුපච්චයා. සංඛික්ඛං.

න අඤ්ඤමඤ්ඤාපච්චයා න හෙතුයා එකාදස, න ආරමුඛණෙ එකාදස, න අධිපතියා එකාදස, න අනන්තරෙ එකාදස, න සමනන්තරෙ එකාදස, න සහජාතෙ එකාදස, න නික්ඛයෙ එකාදස, න උපනික්ඛයෙ එකාදස, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ එකාදස, න ආසෙවනෙ එකාදස, න කමෙම එකාදස, න විපාකෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස,

1. න ආසෙවනෙ එකාදස-ම.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න කොනෙ එකාදස, න මගෙහ එකාදස, න සමපයුකෙන එකාදස, න විපයුකෙන නව, නො අත්තියා නව, නො නත්තියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව.

න අඤ්ඤමඤ්ඤපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතියා එකාදස, න අනන්තර එකාදස, න සමනන්තරෙ එකාදස, න සහජාතෙ එකාදස, න නික්ඛයෙ එකාදස, න උපනික්ඛයෙ සක්ඛ, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ එකාදස, න ආසෙවනෙ එකාදස, න කමෙම එකාදස, න විජාතෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න කොනෙ එකාදස, න මගෙහ එකාදස, න සමපයුකෙන එකාදස, න විපයුකෙන නව, නො අත්තියා නව, නො නත්තියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව,

න අඤ්ඤමඤ්ඤපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාත පච්චයා න නික්ඛයෙ එකාදස, න උපනික්ඛයෙ සක්ඛ, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ එකාදස, න කමෙම එකාදස, න විජාතෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න කොනෙ එකාදස න මගෙහ එකාදස, න සමපයුකෙන එකාදස, න විපයුකෙන නව, නො අත්තියා නව, නො නත්තියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව. සංඛික්ඛං.

න නික්ඛයපච්චයා න හෙතුයා එකාදස, න ආරම්භණ එකාදස, න අධිපතියා එකාදස, න අනන්තරෙ එකාදස, න සමනන්තරෙ එකාදස, න සහජාතෙ එකාදස, න අඤ්ඤමඤ්ඤ එකාදස, න උපනික්ඛයෙ එකාදස, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ එකාදස, න කමෙම එකාදස, න විජාතෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න කොනෙ එකාදස, න මගෙහ එකාදස, න සමපයුකෙන එකාදස, න විපයුකෙන නව, නො අත්තියා නව, නො නත්තියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව.

න නික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතියා එකාදස, න අනන්තරෙ න සමනන්තරෙ න සහජාතෙ න අඤ්ඤමඤ්ඤ එකාදස, න උපනික්ඛයෙ පඤ්ඤ, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ එකාදස, න කමෙම

එකාදස, න වීජාකෙ එකාදස, න ආභාරෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න ඤානෙ එකාදස, න මග්ගෙ එකාදස, න සමපයුකෙ එකාදස, න විපායකෙ නව, නො අත්තියා නව, නො නත්තියා එකාදස, නො වීගතෙ එකාදස, නො අවිගතෙ නව.

න නික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤමඤ්ඤපච්චයා න උපනික්ඛයපච්චයා න පුරෙජාතෙ පඤ්ඤ, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ පඤ්ඤ, න කමමෙ පඤ්ඤ, න වීජාකෙ පඤ්ඤ, න ආභාරෙ පඤ්ඤ, න ඉන්ද්‍රියෙ පඤ්ඤ, න ඤානෙ පඤ්ඤ, න මග්ගෙ පඤ්ඤ, න සමප-
යුකෙ පඤ්ඤ, න විපායකෙ තීණි, නො අත්තියා දෙව, නො නත්තියා පඤ්ඤ, නො වීගතෙ පඤ්ඤ, නො අවිගතෙ දෙව. සංඛින්නං.

න උපනික්ඛයපච්චයා න හෙතුයා පනතරස, න ආරම්භපච්චයා නෙරස, න අධිපතියා පනතරස, න අනන්තරෙ පනතරස, න සමනන්තරෙ පනතරස, න සහජාතෙ එකාදස, න අඤ්ඤමඤ්ඤ එකාදස, න නික්ඛයෙ එකාදස, න පුරෙජාතෙ තෙරස, න පච්ඡා-
ජාතෙ පනතරස, න ආසෙවනෙ පනතරස, න කමමෙ පනතරස, න වීජාකෙ පනතරස, න ආභාරෙ පනතරස, න ඉන්ද්‍රියෙ පනතරස, න ඤානෙ පනතරස, න මග්ගෙ පනතරස, න සමප-
යුකෙ එකාදස, න විපායකෙ නව, නො අත්තියා නව, නො වීගතෙ පනතරස, නො අවිගතෙ නව.

න උපනික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමන-
න්තරෙ තෙරස, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ සත්ත, න නික්ඛයෙ පඤ්ඤ, න පුරෙජාතෙ නව, න පච්ඡාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කමමෙ තෙරස, න වීජාකෙ තෙරස, න ආභාරෙ තෙරස, න ඉන්ද්‍රියෙ තෙරස, න ඤානෙ තෙරස, න මග්ගෙ තෙරස, න සමප-
යුකෙ සත්ත, න විපායකෙ පඤ්ඤ, නො අත්තියා දෙව, නො නත්තියා තෙරස, නො වීගතෙ තෙරස, නො අවිගතෙ දෙව.

න උපනික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤමඤ්ඤ සත්ත, න නික්ඛයෙ පඤ්ඤ, න පුරෙජාතෙ පඤ්ඤ, න පච්ඡාජාතෙ පඤ්ඤ, න ආසෙවනෙ සත්ත,

න කමෙම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඝාතනෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපසුකෙ සත්ත, න විපසුකෙ තිණි, නො අත්තියා දෙව, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත, නො අවිගතෙ දෙව.

න උපනික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භණ පච්චයා න අධිපතිපච්චයා න අනන්තර පච්චයා, න සමනන්තර පච්චයා න සහජාතපච්චයා න අක්ඛංගමක්ඛංගපච්චයා න නික්ඛයෙ පක්ඛි, න පුරෙජාතෙ පක්ඛි, න පච්ජාජාතෙ පක්ඛි, න ආසෙවනෙ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඝාතනෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපසුකෙ සත්ත, න විපසුකෙ තිණි, නො අත්තියා දෙව, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත, නො අවිගතෙ දෙව.

න උපනික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අක්ඛංගමක්ඛංගපච්චයා න නික්ඛයපච්චයා න පුරෙජාතෙ පක්ඛි, න පච්ජාජාතෙ තිණි, න ආසෙවනෙ පක්ඛි, න කමෙම පක්ඛි, න විපාකෙ පක්ඛි, න ආභාරෙ පක්ඛි, න ඉන්ද්‍රියෙ පක්ඛි, න ඝාතනෙ පක්ඛි, න මග්ගෙ පක්ඛි, න සමපසුකෙ පක්ඛි, න විපසුකෙ තිණි, නො අත්තියා දෙව, නො නත්තියා පක්ඛි, නො විගතෙ පක්ඛි, නො අවිගතෙ දෙව. සංඛික්ඛං.

න පුරෙජාතපච්චයා න හෙතුයා තෙරස, න ආරම්භණ තෙරස, න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමනන්තරෙ තෙරස, න සහජාතෙ ඵකාදස, න අක්ඛංගමක්ඛංග ඵකාදස, න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ තෙරස, න පච්ජාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කමෙම තෙරස, න විපාකෙ තෙරස, න ආභාරෙ තෙරස, න ඉන්ද්‍රියෙ තෙරස, න ඝාතනෙ තෙරස, න මග්ගෙ තෙරස, න සමපසුකෙ ඵකාදස, න විපසුකෙ නව, නො අත්තියා නව, නො නත්තියා තෙරස, නො විගතෙ තෙරස, නො අවිගතෙ නව.

න පුරෙජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමනන්තරෙ තෙරස, න සහජාතෙ ඵකාදස, න අක්ඛංගමක්ඛංග ඵකාදස, න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ නව, න පච්ජාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කමෙම තෙරස, න විපාකෙ තෙරස,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න ආභාරෙ තෙරස, න ඉන්ද්‍රියෙ තෙරස, න ඤානෙ තෙරස, න මග්ගෙ තෙරස, න සමප්පුකෙත ඵකාදස, න විප්පුකෙත නව, නො අත්තියා නව, නො නත්තියා තෙරස, නො විගතෙ තෙරස, නො අවිගතෙ නව.

න පුරෙජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤමඤ්ඤ ඵකාදස, න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ පඤ්ඤ, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ ඵකාදස, න කමම ඵකාදස, න විපාකෙ ඵකාදස, න ආභාරෙ ඵකාදස, න ඉන්ද්‍රියෙ ඵකාදස, න ඤානෙ ඵකාදස, න මග්ගෙ ඵකාදස, න සමප්පුකෙත ඵකාදස, න විප්පුකෙත නව, නො අත්තියා නව, නො නත්තියා ඵකාදස, නො විගතෙ ඵකාදස, නො අවිගතෙ නව.

න පුරෙජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තර පච්චයා න සමනන්තර පච්චයා න සහජාතපච්චයා න අඤ්ඤමඤ්ඤපච්චයා න නික්ඛයපච්චයා න උපනික්ඛයෙ පඤ්ඤ, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ ඵකාදස, න කමම ඵකාදස, න විපාකෙ ඵකාදස, න ආභාරෙ ඵකාදස, න ඉන්ද්‍රියෙ ඵකාදස, න ඤානෙ ඵකාදස, න මග්ගෙ ඵකාදස, න සමප්පුකෙත ඵකාදස, න විප්පුකෙත නව, නො අත්තියා නව, නො නත්තියා ඵකාදස, නො විගතෙ ඵකාදස, නො අවිගතෙ නව.

න පුරෙජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා. සංඛික්ඛා.

න නික්ඛයපච්චයා න උපනික්ඛයපච්චයා න පච්ජාජාතෙ තිණි, න ආසෙවනෙ පඤ්ඤ, න කමම පඤ්ඤ, න විපාකෙ පඤ්ඤ, න ආභාරෙ පඤ්ඤ, න ඉන්ද්‍රියෙ පඤ්ඤ, න ඤානෙ පඤ්ඤ, න මග්ගෙ පඤ්ඤ, න සමප්පුකෙත පඤ්ඤ, න විප්පුකෙත තිණි, නො අත්තියා දෙව, නො නත්තියා පඤ්ඤ, නො විගතෙ පඤ්ඤ, නො අවිගතෙ දෙව.

න පච්ජාජාතපච්චයා න හෙතුයා පඤ්ඤ, න ආරම්භපච්චයා පඤ්ඤ, න අධිපතියා පඤ්ඤ, න අනන්තරෙ පඤ්ඤ, න සමනන්තරෙ පඤ්ඤ, න සහජාතෙ නව, න අඤ්ඤමඤ්ඤ ඵකාදස, න නික්ඛයෙ නව, න උපනික්ඛයෙ පඤ්ඤ, න පුරෙජාතෙ

තෙරස, න ආසෙවනෙ පනතරස, න කමෙම පනතරස, න විපාකෙ පනතරස, න ආභාරෙ පනතරස, න ඉන්ද්‍රියෙ පනතරස, න ක්කානෙ පනතරස, න මග්ගෙ පනතරස, න සමපයුනෙත එකාදස, න විපපයුනෙත නව, නො අකීයා නව, නො නකීයා පනතරස, නො විගතෙ පනතරස, නො අවිගතෙ නව.

න පච්ඡාජාතපච්චයා, න හෙතුපච්චයා, න ආරම්මණපච්චයා, න අධිපතියා පනතරස, න අනන්තරෙ පනතරස, න සමනන්තරෙ පනතරස, න සහජාතෙ නව, න අඤ්ඤමඤ්ඤ එකාදස, න නික්ඛයෙ නව, න උපනික්ඛයෙ තෙරස, න පුරෙජාතෙ තෙරස, න ආසෙවනෙ පනතරස, න කමෙම පනතරස, න විපාකෙ පනතරස, න ආභාරෙ පනතරස, න ඉන්ද්‍රියෙ පනතරස, න ක්කානෙ පනතරස, න මග්ගෙ පනතරස, න සමපයුනෙත එකාදස, න විපපයුනෙත නව, නො අකීයා නව, නො නකීයා පනතරස, නො විගතෙ පනතරස, නො අවිගතෙ නව.

න පච්ඡාජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්මණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤමඤ්ඤ නව, න නික්ඛයෙ නව, න උපනික්ඛයෙ පඤ්ඤ, න පුරෙජාතෙ නව, න ආසෙවනෙ නව, න කමෙම නව, න විපාකෙ නව, න ආභාරෙ නව, න ඉන්ද්‍රියෙ නව, න ක්කානෙ නව, න මග්ගෙ නව, න සමපයුනෙත නව, න විපපයුනෙත නව, නො අකීයා නව, නො නකීයා නව, නො විගතෙ නව, නො අවිගතෙ නව.

න පච්ඡාජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්මණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤමඤ්ඤපච්චයා න නික්ඛයපච්චයා න උපනික්ඛයෙ කීණි, න පුරෙජාතෙ නව, න ආසෙවනෙ නව, න කමෙම නව, න විපාකෙ නව, න ආභාරෙ නව, න ඉන්ද්‍රියෙ නව, න ක්කානෙ නව, න මග්ගෙ නව, න සමපයුනෙත නව, න විපපයුනෙත නව, නො අකීයා නව, නො නකීයා නව, නො විගතෙ නව, නො අවිගතෙ නව, න පච්ඡාජාතපච්චයා න හෙතුපච්චයා, සංඛික්ඛං.

න නික්ඛයපච්චයා න උපනික්ඛයපච්චයා න පුරෙජාතෙ කීණි, න ආසෙවනෙ කීණි, න කමෙම එකං, න විපාකෙ කීණි, න ආභාරෙ කීණි, න ඉන්ද්‍රියෙ කීණි, න ක්කානෙ කීණි, න මග්ගෙ

කීණි, න සමප්පුනෙත තීණි, න විප්පුනෙත තීණි, නො අත්ථියා දෙව, නො නත්ථියා තීණි, නො විගතෙ තීණි, නො අවිගතෙ දෙව සංඛිතං.

(න ආසෙවනපච්චයා යථා න හෙතුපච්චයා ඵවං.)

න කමමපච්චයා න හෙතුයා පනතරස, න ආරමමණ පනතරස, න අධිපතියා පනතරස, න අනන්තරෙ පනතරස, න සමනන්තරෙ පනතරස, න සහජාතෙ ඵකාදස, න අඤ්ඤමඤ්ඤ ඵකාදස, න නික්ඛයෙ ඵකාදස, න උපනික්ඛයෙ පනතරස, න පුරෙජාතෙ තෙරස, න පච්ජාජාතෙ පනතරස, න ආසෙවනෙ පනතරස, න විපාකෙ පනතරස, න ආභාරෙ පනතරස, න ඉන්ද්‍රියෙ පනතරස, න ඤානෙ පනතරස, න මග්ගෙ පනතරස, න සමප්පුනෙත ඵකාදස, න විප්පුනෙත නව, නො අත්ථියා නව, නො නත්ථියා පනතරස, නො විගතෙ පනතරස, නො අවිගතෙ නව.

න කමමපච්චයා න හෙතුපච්චයා න ආරමමණපච්චයා න අධිපතියා පනතරස. සංඛිතං.

න උපනික්ඛයෙ තෙරස, න පුරෙජාතෙ තෙරස, න පච්ජාජාතෙ පනතරස. සංඛිතං.

නො අවිගතෙ නව, න කමමපච්චයා න හෙතුපච්චයා න ආරමමණ පච්චයා, සංඛිතං. න නික්ඛයපච්චයා න උපනික්ඛයෙ පඤ්ඤ, න පුරෙ ජාතෙ ඵකාදස, න පච්ජාජාතෙ නව, න ආසෙවනෙ ඵකාදස, සංඛිතං. නො අවිගතෙ නව.

න කමමපච්චයා න හෙතුපච්චයා - සංඛිතං. න උපනික්ඛයපච්චයා න පුරෙජාතෙ පඤ්ඤ, න පච්ජාජාතෙ ඵකං, න ආසෙවනෙ පඤ්ඤ, න විපාකෙ පඤ්ඤ, න ආභාරෙ පඤ්ඤ, න ඉන්ද්‍රියෙ පඤ්ඤ, න ඤානෙ පඤ්ඤ, න මග්ගෙ පඤ්ඤ, න සමප්පුනෙත පඤ්ඤ, න විප්පුනෙත ඵකං, නො නත්ථියා පඤ්ඤ, නො විගතෙ පඤ්ඤ, න කමමපච්චයා න හෙතු පච්චයා - සංඛිතං.

න පුරෙජාතපච්චයා න පච්ජාජාතපච්චයා න ආසෙවනෙ ඵකං, න විපාකෙ ඵකං, න ආභාරෙ ඵකං, න ඉන්ද්‍රියෙ ඵකං, න ඤානෙ ඵකං, න මග්ගෙ ඵකං, න සමප්පුනෙත ඵකං, න විප්පුනෙත ඵකං, නො නත්ථියා ඵකං, නො විගතෙ ඵකං, සංඛිතං. න විපාකපච්චයා, යථා න හෙතුමූලකං ඵවං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න ආහාරපව්‍යයා න හෙතුයා පනතරස, න ආරම්භණ පනතරස, න අධිපතියා පනතරස, න අනන්තරෙ පනතරස, න සමනන්තරෙ පනතරස, න සහජානෙ එකාදස, න අක්කමක්කෙ එකාදස, න නික්කයෙ එකාදස, න උපනික්කයෙ පනතරස, න පුරෙජානෙ තෙරස, සංඛික්කං.

නො අවිගතෙ නව, න ආහාරපව්‍යයා න හෙතුපව්‍යයා න ආරම්භණපව්‍යයා න අධිපතියා පනතරස, සංඛික්කං. න උපනික්කයෙ තෙරස, සංඛික්කං. නො අවිගතෙ නව, න ආහාරපව්‍යයා න හෙතුපව්‍යයා, සංඛික්කං.

න සහජානපව්‍යයා න අක්කමක්කෙ එකාදස, න නික්කයෙ එකාදස, න උපනික්කයෙ සත්ත, න පුරෙජානෙ එකාදස, න පච්ජාජානෙ නව, න ආසෙවනෙ එකාදස, න කමම එකාදස, න විපාකෙ එකාදස, න ඉන්ද්‍රියෙ නව, න කුමානෙ එකාදස, න මග්ගෙ එකාදස, න සමපසුකෙ එකාදස, න විපපසුකෙ නව, නො අත්තියා නව, නො නත්තියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව. න ආහාරපව්‍යයා න හෙතුපව්‍යයා, සංඛික්කං.

න නික්කයපව්‍යයා න උපනික්කයෙ පඤ්ඤා, න පුරෙජානෙ එකාදස, න පච්ජාජානෙ නව, න ආසෙවනෙ එකාදස, න කමම එකාදස, න විපාකෙ එකාදස, න ඉන්ද්‍රියෙ එකාදස, න කුමානෙ එකාදස, න මග්ගෙ එකාදස, න සමපසුකෙ එකාදස, න විපපසුකෙ නව, නො අත්තියා නව, නො නත්තියා එකාදස, නො විගතෙ එකාදස, න අවිගතෙ නව, න ආහාරපව්‍යයා න හෙතුපව්‍යයා - සංඛික්කං.

න උපනික්කයපව්‍යයා න පුරෙජානෙ පඤ්ඤා, න පච්ජාජානෙ තීණි, න ආසෙවනෙ පඤ්ඤා, න කමම පඤ්ඤා, න විපාකෙ පඤ්ඤා, න ඉන්ද්‍රියෙ තීණි, න කුමානෙ පඤ්ඤා, න මග්ගෙ පඤ්ඤා, න සමපසුකෙ පඤ්ඤා, න විපපසුකෙ තීණි, නො අත්තියා දෙව, නො නත්තියා පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා, නො අවිගතෙ දෙව, න ආහාරපව්‍යයා න හෙතුපව්‍යයා - සංඛික්කං.

න පුරෙජානපව්‍යයා න පච්ජාජානපව්‍යයා න ආසෙවනෙ තීණි, න කමම එකං, න විපාකෙ තීණි, න ඉන්ද්‍රියෙ දෙව, න කුමානෙ තීණි, න මග්ගෙ තීණි, න සමපසුකෙ තීණි, න විපපසුකෙ තීණි, නො අත්තියා දෙව, නො නත්තියා තීණි, නො විගතෙ තීණි, නො අවිගතෙ දෙව, න ආහාරපව්‍යයා න හෙතුපව්‍යයා - සංඛික්කං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නපච්ඡාජාතපට්ඨයා නආසෙවනපට්ඨයා නකමමිපට්ඨයා නවිපාකෙ එකං, නක්ඛාතෙ එකං, නමග්ගෙ එකං, නසමප්පුනෙ එකං, නවිප්පුනෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං, නආභාරපට්ඨයා නහෙතුපට්ඨයා - සංඛින්නං.

නකමමිපට්ඨයා නවිපාකපට්ඨයා නක්ඛාතපට්ඨයා නමග්ගපට්ඨයා නසමප්පුනෙ එකං, නවිප්පුනෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං, නග්ගුද්දියපට්ඨයා නහෙතුයා පක්ඛරස, නආරමමිග්ගෙ පක්ඛරස, - සංඛින්නං. නො අවිගතෙ නව, නග්ගුද්දියපට්ඨයා නහෙතුපට්ඨයා නආරමමිග්ගපට්ඨයා - සංඛින්නං. නළපනික්ඛියෙ තෙරස - සංඛින්නං. නො අවිගතෙ නව, නග්ගුද්දියපට්ඨයා නහෙතුපට්ඨයා - සංඛින්නං.

නසහජාතපට්ඨයා නඅඤ්ඤමඤ්ඤා එකාදස, නනික්ඛියෙ එකාදස, නළපනික්ඛියෙ සත්ත, නපුරෙජාතෙ එකාදස. නපච්ඡාජාතෙ නව, නආසෙවනෙ එකාදස, නකමමි එකාදස, නවිපාකෙ එකාදස, නආභාරෙ නව, නක්ඛාතෙ එකාදස, නමග්ගෙ එකාදස, නසමප්පුනෙ එකාදස, නවිප්පුනෙ නව, නො අක්ඛියා නව, නොනක්ඛියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව, නග්ගුද්දියපට්ඨයා නහෙතුපට්ඨයා - සංඛින්නං.

නනික්ඛියපට්ඨයා නළපනික්ඛියපට්ඨයා නපුරෙජාතෙ එකාදස, නපච්ඡාජාතෙ නව, නආසෙවනෙ එකාදස, නකමමි එකාදස, නවිපාකෙ එකාදස, නආභාරෙ නව, නක්ඛාතෙ එකාදස, නමග්ගෙ එකාදස, නසමප්පුනෙ එකාදස, නවිප්පුනෙ නව, නො අක්ඛියා නව, නො නක්ඛියා එකාදස, නො විගතෙ එකාදස, නො අවිගතෙ නව, නග්ගුද්දියපට්ඨයා නහෙතුපට්ඨයා - සංඛින්නං.

නළපනික්ඛියපට්ඨයා නපුරෙජාතෙ පඤ්ඤා, නපච්ඡාජාතෙ කිණ්ඤි, නආසෙවනෙ පඤ්ඤා, නකමමි පඤ්ඤා, නවිපාකෙ පඤ්ඤා, නආභාරෙ කිණ්ඤි. කාතබ්බං. නපුරෙජාතපට්ඨයා නපච්ඡාජාතපට්ඨයා නආසෙවනෙ කිණ්ඤි, නකමමි එකං, නවිපාකෙ කිණ්ඤි, නආභාරෙ දෙව, නක්ඛාතෙ කිණ්ඤි, නමග්ගෙ කිණ්ඤි, නසමප්පුනෙ කිණ්ඤි, නවිප්පුනෙ කිණ්ඤි, නො අක්ඛියා දෙව, නො නක්ඛියා කිණ්ඤි, නො විගතෙ කිණ්ඤි, නො අවිගතෙ දෙව, නග්ගුද්දියපට්ඨයා නහෙතුපට්ඨයා - සංඛින්නං.

නකමමිපට්ඨයා නවිපාකෙ එකං, නක්ඛාතෙ එකං, න මග්ගෙ එකං. නසමප්පුනෙ එකං, නවිප්පුනෙ එකං, නො නක්ඛියා එකං, නොවිගතෙ එකං, නග්ගුද්දියපට්ඨයා නහෙතුපට්ඨයා - සංඛින්නං. නකමමිපට්ඨයා නවිපාකපට්ඨයා නක්ඛාතපට්ඨයා නමග්ගපට්ඨයා නසමප්පුනෙ

පව්වයා නවීනපුරාණපව්වයා නො නැස්සව්වයා නො විගනෙ එකං,
නකුත්තපව්වයා නමග්ගපව්වයා, (යථා නගෙනුමුලකං එවං විකුණා
තබ්බං.)

නසමපයුක්තපච්චයා යථා නදඤ්ඤමඤ්ඤමුලකං, එවං වීක්ෂාර-
තබ්බං, නවීජපයුක්තපච්චයා නහෙතුයා නව, නභාරමිලණෙ නව, නදධි-
පතියා නව, නදනනතරෙ නව, නසමනනතරෙ නව, නසහජානෙ නව,
නදඤ්ඤමඤ්ඤ නව, නනික්ඛයෙ නව, නලපනික්ඛයෙ නව, නපුරෙ-
ජානෙ නව, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකතෙමි නව
නවීජානෙ නව, නආභාරෙ නව, නඉන්ද්‍රියෙ නව, නක්ඛානෙ නව
නමග්ගෙ නව, නසමපයුක්තෙ නව, නො අක්ඛියා නව, නො නක්ඛියා
නව, නො වීගතෙ නව, නො අවීගතෙ නව.

නවීනායුක්තපව්වයා නගෙනුපව්වයා නආරම්භපව්වයා න අධි-
 පතියා නව, නඅනන්තරෙ නව, නසමනන්තරෙ නව, නසභ්‍යාතෙ
 නව, නඅඤ්ඤමඤ්ඤ නව, නනිසසයෙ නව, නඋපතියසයෙ පඤ්ඤ,
 නපුරෙජාතෙ නව, නපච්ඡාජාතෙ නව, නආසෙවනෙ නව, නකමෙම
 නව, නවිජාතෙ නව, නආභාරෙ නව, නඉන්ද්‍රියෙ නව, නකුමානෙ
 නව, නමනෙ නව, නසමපයුනෙ නව, නො අතීයා නව,
 නො නතීයා නව, නො විගතෙ නව, නො අවිගතෙ නව.

නවීජායුක්තපව්වයා නහෙනුපව්වයා නආරමිණපව්වයා නඳි-
පතිපව්වයා නඳනනතරපව්වයා නසමනනාරපව්වයා නසහජාතපව්වයා
නඳඤ්ඤමඤ්ඤපව්වයා නනික්ඛයපව්වයා නඋපනික්ඛයෙ තිණි, නපුරෙ-
ජාතෙ නව, සංඛින්නං. නොඳව්ගතෙ නව, නවීජායුක්තපව්වයා,
නහෙනුපව්වයා නආරමිණපව්වයා මූලකං - සංඛින්නං. නනික්ඛය-
පව්වයා නඋපනික්ඛයපව්වයා නපුරෙජාතෙ තිණි, නපච්ඡාජාතෙ තිණි,
නආසෙවනෙ තිණි, නකමෙම ඵකං, නවිජාතෙ තිණි, නආභාරෙ
තිණි, නඉද්දියෙ තිණි, නක්ඛාතෙ තිණි, නමග්ගෙ තිණි, නසම-
යුක්තෙ තිණි, නො ඳඤ්ඤය ඉඳව, නො නඤ්ඤය තිණි, නො ව්ගතෙ තිණි,
නො ඳව්ගතෙ ඉඳව.

නවීනසුනතපව්වයා නගෙනුපව්වයා නඳාරම්භපව්වයා මූලකං -
සංවිතං.

නකමිපවටයා නවිපාකපවටයා නගුද්‍රියපවටයා නකිනො එකං,
-පෙ- නො විගතෙ එකං.

නො අත්පව්වයා නහෙකුයා නව, නඞාරමිණේ නව, නඞධි-
පතියා නව, නඞනනනරේ නව, නසමනනනරේ නව, නසහභානෙ
නව, නඞසමසෙය් නව, නනිසසයෙ නව. නඞපනිසසයෙ නව,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නපුරෙජානෙ නව, නපච්ඡාජානෙ නව, නආසෙවනෙ නව, නකමෙච
නව, නච්ඡාකෙ නව, නආභාරෙ නව, නඉන්ද්‍රියෙ නව, නක්ඛානෙ
නව, නමග්ගෙ නව, නසමපසුනෙ නව, නච්ඡායුනෙ නව,
නො නස්සීයා නව, නො වීගතෙ නව, නො අවිගතෙ නව.

නො අස්සීපච්චයා නහෙතුපච්චයා නආරමමණපච්චයා නනික්ඛයෙ
නව, නඋපනික්ඛයෙ දෙව, නො අස්සීපච්චයා නහෙතුපච්චයා
නආරමමණපච්චයා නඅධිපතිපච්චයා න අනන්තරපච්චයා නසමනන්තර-
පච්චයා නසහජාතපච්චයා නඅඤ්ඤමඤ්ඤපච්චයා නනික්ඛයපච්චයා
නඋපනික්ඛයෙ දෙව, නපුරෙජානෙ නව, නො අවිගතෙ නව.

නො අස්සීපච්චයා නහෙතුපච්චයා නආරමමණපච්චයා මූලකං -
සංඛින්නං. නඋපනික්ඛයපච්චයා නපුරෙජානෙ දෙව, නපච්ඡාජානෙ දෙව,
නආසෙවනෙ දෙව, නච්ඡාකෙ දෙව, නආභාරෙ දෙව, නඉන්ද්‍රියෙ
දෙව, නක්ඛානෙ දෙව, නමග්ගෙ දෙව, නසමපසුනෙ දෙව, නච්ඡා-
යුනෙ දෙව, නො නස්සීයා දෙව, නො වීගතෙ දෙව, නො අවිගතෙ
දෙව.

නො අස්සීපච්චයා නහෙතුපච්චයා නආරමමණපච්චයා - මූලකං.
සංඛින්නං. නආසෙවනපච්චයා නච්ඡාකපච්චයා නආභාරපච්චයා
නඉන්ද්‍රියපච්චයා නො අවිගතෙ දෙව, නො අස්සීපච්චයා නහෙතුපච්චයා -
සංඛින්නං.

නඋපනික්ඛයපච්චයා නපුරෙජාතපච්චයා නපච්ඡාජාතපච්චයා
නආසෙවනපච්චයා නච්ඡාකපච්චයා නආභාරපච්චයා නඉන්ද්‍රියපච්චයා
නච්ඡායුනපච්චයා නො නස්සීයා දෙව, නො වීගතෙ දෙව, නො අවි-
ගතෙ දෙව.

නො අස්සීපච්චයා නහෙතුපච්චයා නො වීගතපච්චයා නො අවිගතෙ
දෙව, නො නස්සීපච්චයා නහෙතුයා පනතරස - සංඛින්නං. නො නස්සීයා ච
නො වීගතෙ ච නහෙතුපච්චය සද්දිසං, නො වීගතපච්චයා, නහෙතුයා
පනතරස - සංඛින්නං. නොඅවිගතපච්චයා නහෙතුයා නව, නආරමමණ
නව, නඅධිපතියා නව, නො වීගතෙ නව, නො අවිගතපච්චයා
නො අස්සීපච්චය සද්දිසං.

පඤ්ඤාචාරයා පච්චතිය ගණනා.

හෙතුමූලකං

හෙතුපච්චයා නාරමමණ සත්ත, නඅධිපතියා සත්ත, නඅනන්තරෙ
සත්ත, නසමනන්තරෙ සත්ත, නඅඤ්ඤමඤ්ඤ තීණි, නඋපනික්ඛයෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සත්ත, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත. නව්පාකෙ සත්ත, නආභාරෙ සත්ත, නගුන්ද්‍රියෙ සත්ත, නක්ඛානෙ සත්ත, නමග්ගෙ සත්ත, නසමුප්පන්නෙ තිණි, නව්ප්පන්නෙ තිණි, නො නත්ඨියා සත්ත, නො ව්ගනෙ සත්ත.

හෙතු සහජාත නිස්සය අත්ථි අව්ගතනති නආරමමණෙ සත්ත, නඅධිපතියා සත්ත, නඅනන්තරෙ සත්ත, නසමනන්තරෙ සත්ත, නඅඤ්ඤමඤ්ඤ තිණි, නඋපනිස්සයෙ සත්ත, නපුරෙජානෙ සත්ත, නපච්ඡාජානෙ සත්ත, නආසෙවනෙ සත්ත, නකමෙම සත්ත, නව්පාකෙ සත්ත, නආභාරෙ සත්ත, නගුන්ද්‍රියෙ සත්ත, නක්ඛානෙ සත්ත, නමග්ගෙ සත්ත, නසමුප්පන්නෙ තිණි, නව්ප්පන්නෙ තිණි, නො නත්ඨියා සත්ත, නො ව්ගනෙ සත්ත.

හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්ථි අව්ගතනති නආරමමණෙ තිණි, නඅධිපතියා තිණි, නඅනන්තරෙ තිණි, නසමනන්තරෙ තිණි, නඋපනිස්සයෙ තිණි, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නව්පාකෙ තිණි, නආභාරෙ තිණි, නගුන්ද්‍රියෙ තිණි, නක්ඛානෙ තිණි, නමග්ගෙ තිණි, නසමුප්පන්නෙ එකං, නව්ප්පන්නෙ තිණි, නො නත්ඨියා තිණි, නො ව්ගනෙ තිණි.

හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සමුප්පන්න අත්ථි අව්ගතනති නආරමමණෙ තිණි, නඅධිපතියා තිණි, නඅනන්තරෙ තිණි, නසමනන්තරෙ තිණි, නඋපනිස්සයෙ තිණි, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නව්පාකෙ තිණි, නආභාරෙ තිණි, නගුන්ද්‍රියෙ තිණි, නක්ඛානෙ තිණි, නමග්ගෙ තිණි, නව්ප්පන්නෙ තිණි, නො නත්ඨියා තිණි, නො ව්ගනෙ තිණි.

හෙතු සහජාත නිස්සය විප්පන්න අත්ථි අව්ගතනති නආරමමණෙ තිණි, නඅධිපතියා තිණි, නඅනන්තරෙ තිණි, නසමනන්තරෙ තිණි, නඅඤ්ඤමඤ්ඤ තිණි, නඋපනිස්සයෙ තිණි, නපුරෙජානෙ තිණි, නපච්ඡාජානෙ තිණි, නආසෙවනෙ තිණි, නකමෙම තිණි, නව්පාකෙ තිණි, නආභාරෙ තිණි, නගුන්ද්‍රියෙ තිණි, නක්ඛානෙ තිණි, නමග්ගෙ තිණි, නසමුප්පන්නෙ තිණි, නො නත්ඨියා තිණි, නො ව්ගනෙ තිණි.

හෙතු සහජාත නිස්සය විපාක අත්ථි අව්ගතනති නආරමමණෙ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඅඤ්ඤමඤ්ඤ එකං, නඋපනිස්සයෙ එකං, නපුරෙජානෙ එකං, නපච්ඡාජානෙ එකං, නආසෙවනෙ එකං, නකමෙම එකං, නආභාරෙ

එකං, නග්ගුද්දියෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං, නසමප-
යුතෙ එකං, නවිපයුතෙ එකං, නො නකියා එකං, නො විගතෙ
එකං.

හෙතු සහජාත අනුකූලකූල නිසසය විපාක අත්ථි අවිගතනති
නාරමමණෙ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසම-
නන්තරෙ එකං, නඋපනිසසයෙ එකං, නපුරෙජාතෙ එකං, නපච්ඡා-
ජාතෙ එකං, නආසෙවනෙ එකං, නකමෙම එකං, නආභාරෙ එකං,
නග්ගුද්දියෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං, නසමපයුතෙ
එකං, නවිපයුතෙ එකං, නො නකියා එකං, නො විගතෙ එකං.

හෙතු සහජාත අනුකූලකූල නිසසය විපාක සමපයුත අත්ථි
අවිගතනති නආරමමණෙ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ
එකං, නසමනන්තරෙ එකං, නඋපනිසසයෙ එකං, නපුරෙජාතෙ
එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකමෙම එකං,
නආභාරෙ එකං, නග්ගුද්දියෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං,
නවිපයුතෙ එකං, නො නකියා එකං, නො විගතෙ එකං.

හෙතු සහජාත නිසසය විපාක විපයුත අත්ථි අවිගතනති
නාරමමණෙ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසම-
නන්තරෙ එකං, නඅනුකූලකූල එකං, නඋපනිසසයෙ එකං,
නපුරෙජාතෙ එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං,
නකමෙම එකං, නආභාරෙ එකං, නග්ගුද්දියෙ එකං, නකුමනෙ එකං,
නමග්ගෙ එකං, නසමපයුතෙ එකං, නො නකියා එකං, නො විගතෙ
එකං.

හෙතු සහජාත අනුකූලකූල නිසසය විපාක විපයුත අත්ථි
අවිගතනති නආරමමණෙ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං,
නසමනන්තරෙ එකං, නඋපනිසසයෙ එකං, නපුරෙජාතෙ එකං,
නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකමෙම එකං, නආභාරෙ
එකං, නග්ගුද්දියෙ එකං, නකුමනෙ එකං, නමග්ගෙ එකං, නසමප-
යුතෙ එකං, නො නකියා එකං, නො විගතෙ එකං.

හෙතු සහජාත නිසසය ඉද්දිය මග්ග අත්ථි අවිගතනති
නආරමමණෙ වත්තාරි, නඅධිපතියා වත්තාරි, නඅනන්තරෙ වත්තාරි,
නසමනන්තරෙ වත්තාරි, නඅනුකූලකූල ඥෙ, නඋපනිසසයෙ ඥෙ,
නපුරෙජාතෙ වත්තාරි, නපච්ඡාජාතෙ වත්තාරි, නආසෙවනෙ
වත්තාරි, නකමෙම වත්තාරි, නවිපාකෙ වත්තාරි, නආභාරෙ,
වත්තාරි, නකුමනෙ වත්තාරි, නසමපයුතෙ ඥෙ, නවිපයුතෙ
ඥෙ, නො නකියා වත්තාරි, නො විගතෙ වත්තාරි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

හෙතු සහජාත අද්‍යක්ෂමද්‍යක්ෂ නිසංසය ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනනි නභාරමමණේ දො, නඅධිපතියා දො, නඅනන්තරෙ දො, නසමනන්තරෙ දො, නඋපනිසංසයෙ දො, නපුරෙජාතෙ දො, නපච්ඡාජාතෙ දො, නආසෙවනෙ දො, නකලෙම දො, නවිජාකෙ දො, නආභාරෙ දො, නක්කාතෙ දො, නසමප්පුනෙ එකං, නවිජප්පුනෙ දො, නො නත්තියා දො, නො විගතෙ දො.

හෙතු සහජාත අද්‍යක්ෂමද්‍යක්ෂ නිසංසය ඉන්ද්‍රිය මග්ග සමප්පුන අත්ථි අවිගතනනි නභාරමමණේ දො, නඅධිපතියා දො, නඅනන්තරෙ දො, නසමනන්තරෙ දො, නඋපනිසංසයෙ දො, නපුරෙජාතෙ දො, නපච්ඡාජාතෙ දො, නආසෙවනෙ දො, නකලෙම දො, නවිජාකෙ දො, නආභාරෙ දො, නක්කාතෙ දො, නවිජප්පුනෙ දො, නො නත්තියා දො, නො විගතෙ දො.

හෙතු සහජාත නිසංසය ඉන්ද්‍රිය මග්ග විජප්පුන අත්ථි අවිගතනනි නභාරමමණේ දො, නඅධිපතියා දො, නඅනන්තරෙ දො, නසමනන්තරෙ දො, නඅද්‍යක්ෂමද්‍යක්ෂ දො, නඋපනිසංසයෙ දො, නපුරෙජාතෙ දො, නපච්ඡාජාතෙ දො, නආසෙවනෙ දො, නකලෙම දො, නවිජාකෙ දො, නආභාරෙ දො, නක්කාතෙ දො, නසමප්පුනෙ දො, නො නත්තියා දො, නො විගතෙ දො.

හෙතු සහජාත නිසංසය විජාක ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනනි නභාරමමණේ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, න අද්‍යක්ෂමද්‍යක්ෂ එකං, නඋපනිසංසයෙ එකං, නපුරෙජාතෙ එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකලෙම එකං, නආභාරෙ එකං, නක්කාතෙ එකං, නසමප්පුනෙ එකං, නවිජප්පුනෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

හෙතු සහජාත අද්‍යක්ෂමද්‍යක්ෂ නිසංසය විජාක ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනනි නභාරමමණේ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඋපනිසංසයෙ එකං, නපුරෙජාතෙ එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකලෙම එකං, නආභාරෙ එකං, නක්කාතෙ එකං, නවිජප්පුනෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

හෙතු සහජාත අද්‍යක්ෂමද්‍යක්ෂ නිසංසය විජාක ඉන්ද්‍රිය මග්ග සමප්පුන අත්ථි අවිගතනනි නභාරමමණේ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඋපනිසංසයෙ එකං, නපුරෙජාතෙ එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකලෙම

එකං, නආභාරෙ එකං, නක්ඛානෙ එකං, නව්ඨප්පුනෙ එකං, නො නක්ඛියා එකං, නො වීගතෙ එකං.

හෙතු සහජාත නික්ඛය වීජාක ඉන්ද්‍රිය මග්ග වීජප්පුන අත්ථි අවිගතනති නආරම්මණෙ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඅඤ්ඤමඤ්ඤ එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජාතෙ එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකමෙම එකං, නආභාරෙ එකං, නක්ඛානෙ එකං, නසමප්පුනෙ එකං, නො නක්ඛියා එකං, නො වීගතෙ එකං.

හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය වීජාක ඉන්ද්‍රිය මග්ග වීජප්පුන අත්ථි අවිගතනති නආරම්මණෙ එකං, නඅධිපතියා එකං, නඅනන්තරෙ එකං, නසමනන්තරෙ එකං, නඋපනික්ඛයෙ එකං, නපුරෙජාතෙ එකං, නපච්ඡාජාතෙ එකං, නආසෙවනෙ එකං, නකමෙම එකං, නආභාරෙ එකං, නක්ඛානෙ එකං, නසමප්පුනෙ එකං, නො නක්ඛියා එකං, නො වීගතෙ එකං.

හෙතාධිපති සහජාත නික්ඛය ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනති නආරම්මණෙ වත්තාරි, නඅනන්තරෙ වත්තාරි, නසමනන්තරෙ වත්තාරි, නඅඤ්ඤමඤ්ඤ දො, නඋපනික්ඛයෙ වත්තාරි, නපුරෙජාතෙ වත්තාරි, නපච්ඡාජාතෙ වත්තාරි, නආසෙවනෙ වත්තාරි, නකමෙම වත්තාරි, නවීජාකෙ වත්තාරි, නආභාරෙ වත්තාරි, නක්ඛානෙ වත්තාරි, නසමප්පුනෙ දො නව්ඨප්පුනෙ දො, නො නක්ඛියා වත්තාරි, නො වීගතෙ වත්තාරි.

හෙතාධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය ඉන්ද්‍රිය මග්ග සමප්පුන අත්ථි අවිගතනති නආරම්මණෙ දො, නඅනන්තරෙ දො නසමනන්තරෙ දො, නඋපනික්ඛයෙ දො, නපුරෙජාතෙ දො, නපච්ඡාජාතෙ දො, නආසෙවනෙ දො, නකමෙම දො, නවීජාකෙ දො, නආභාරෙ දො, නක්ඛානෙ දො, නව්ඨප්පුනෙ දො, නො නක්ඛියා දො, නො වීගතෙ දො.

හෙතාධිපති සහජාත නික්ඛය ඉන්ද්‍රිය මග්ග වීජප්පුන අත්ථි අවිගතනති නආරම්මණෙ දො, නඅනන්තරෙ දො, නසමනන්තරෙ දො, නඅඤ්ඤමඤ්ඤ දො, නඋපනික්ඛයෙ දො, නපුරෙජාතෙ දො, නපච්ඡාජාතෙ දො, නආසෙවනෙ දො, නකමෙම දො, නවීජාකෙ දො, නආභාරෙ දො, නක්ඛානෙ දො, නසමප්පුනෙ දො, නො නක්ඛියා දො, නො වීගතෙ දො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

හෙතෙමිපති සහජාත නික්කය විපාක ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනනි නඤ්ජරමුලෙණ ඵකං, නඤ්ජනනරෙ ඵකං, නසමනනනරෙ ඵකං, නඤ්ජුමුලෙණ ඵකං, නඋපනික්කයෙ ඵකං, නපුරෙජාතෙ ඵකං, නපච්ඡාජාතෙ ඵකං, නඤ්ජෙවනෙ ඵකං, නකමෙම ඵකං, නඤ්ජාතෙ ඵකං, නක්කාතෙ ඵකං, නසමපසුනෙ ඵකං, නවිපසුනෙ ඵකං, නො නක්ඛියා ඵකං, නො විගතෙ ඵකං.

හෙතෙමිපති සහජාත අඤ්ජුමුලෙණ නික්කය විපාක ඉන්ද්‍රිය මග්ග සමුදායෙ අත්ථි අවිගතනනි නඤ්ජරමුලෙණ ඵකං, නඤ්ජනනරෙ ඵකං, නසමනනනරෙ ඵකං, නඋපනික්කයෙ ඵකං, නපුරෙජාතෙ ඵකං, නපච්ඡාජාතෙ ඵකං, නඤ්ජෙවනෙ ඵකං, නකමෙම ඵකං, නඤ්ජාතෙ ඵකං, නක්කාතෙ ඵකං, නවිපසුනෙ ඵකං, නො නක්ඛියා ඵකං, නො විගතෙ ඵකං.

හෙතෙමිපති සහජාත නික්කය විපාක ඉන්ද්‍රිය මග්ග විපසුනෙ අත්ථි අවිගතනනි නඤ්ජරමුලෙණ ඵකං, නඤ්ජනනරෙ ඵකං, නසමනනනරෙ ඵකං, නඤ්ජුමුලෙණ ඵකං, නඋපනික්කයෙ ඵකං, නපුරෙජාතෙ ඵකං, නපච්ඡාජාතෙ ඵකං, නඤ්ජෙවනෙ ඵකං, නකමෙම ඵකං, නඤ්ජාතෙ ඵකං, නක්කාතෙ ඵකං, නසමපසුනෙ ඵකං, නො නක්ඛියා ඵකං, නො විගතෙ ඵකං.

හෙතුමුලකං.

ආරමමණ මුලකං

ආරමමණපච්චයා නහෙතුයා නව, නඤ්ජිපතියා නව, නඤ්ජනනරෙ නව, නසමනනනරෙ නව, නසහජාතෙ නව, නඤ්ජුමුලෙණ නව, නනික්කයෙ නව, නඋපනික්කයෙ නව, නපුරෙජාතෙ, නව නපච්ඡාජාතෙ නව, නඤ්ජෙවනෙ නව, නකමෙම නව, නවිපාකෙ නව, නඤ්ජාතෙ නව, නඤ්ජ්‍යෙ නව, නක්කාතෙ නව, නමග්ගෙ නව, නසමපසුනෙ නව, නවිපසුනෙ නව, නො අක්ඛියා නව, නො නක්ඛියා නව, නො විගතෙ නව, නො අවිගතෙ නව.

ආරමමණ අධිපති උපනික්කයනනි නහෙතුයා සත්ත, නඤ්ජනනරෙ සත්ත, නසමනනනරෙ සත්ත, නසහජාතෙ සත්ත, නඤ්ජුමුලෙණ සත්ත, නනික්කයෙ සත්ත, නපුරෙජාතෙ සත්ත, නපච්ඡාජාතෙ සත්ත, නඤ්ජෙවනෙ සත්ත, නකමෙම සත්ත, නවිපාකෙ සත්ත, නඤ්ජාතෙ සත්ත, නඤ්ජ්‍යෙ සත්ත, නක්කාතෙ සත්ත, නමග්ගෙ සත්ත, නසමපසුනෙ සත්ත, නවිපසුනෙ සත්ත, නො අක්ඛියා සත්ත, නො නක්ඛියා රත්ත, නො විගතෙ සත්ත, නො අවිගතෙ සත්ත.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආරමුණ පුරෙජාත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්ඛයෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ක්කානෙ තිණි, න මග්ගෙ තිණි, න සම්පයුතෙ තිණි, න විපයුතෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

ආරමුණ නික්ඛය පුරෙජාත විපයුත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ක්කානෙ තිණි, න මග්ගෙ තිණි, න සම්පයුතෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

ආරමුණාධිපති උපනික්ඛය පුරෙජාත අත්ථි අවිගතතති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න නික්ඛයෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙ එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්කානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, න විපයුතෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආරමුණාධිපති නික්ඛය උපනික්ඛය පුරෙජාත විපයුත අත්ථි අවිගතතති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙ එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්කානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආරමුණ මූලකං.

අධිපති මූලකං

අධිපතිපට්ඨයා න හෙතුයා දස, න ආරමුණෙ සත්ත, න අනන්තරෙ දස, න සමනන්තරෙ දස, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ අට්ඨ, න නික්ඛයෙ සත්ත, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ දස, න පච්ඡාජාතෙ දස, න ආසෙවනෙ දස,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න කමෙම දස, න විපාකෙ දස, න ආභාරෙ දස, න ඉන්ද්‍රියෙ දස, න ක්‍රියානෙ දස, න මග්ගෙ දස, න සමපසුකෙන අට්ඨ, න විපසුකෙන සත්ත, නො අත්තියා සත්ත, නො නත්තියා දස, නො විගතෙ දස, නො අවිගතෙ සත්ත.

අධිපති අත්තී අවිගතත්ති න හෙතුයා අට්ඨ, න ආරමමණෙ සත්ත, න අනන්තරෙ අට්ඨ, න සමනන්තරෙ අට්ඨ, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ වත්තාරි, න නික්ඛයෙ එකං, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ අට්ඨ, න ආසෙවනෙ අට්ඨ, න කමෙම අට්ඨ, න විපාකෙ අට්ඨ, න ආභාරෙ අට්ඨ, න ඉන්ද්‍රියෙ අට්ඨ, න ක්‍රියානෙ අට්ඨ, න මග්ගෙ අට්ඨ, න සමපසුකෙන වත්තාරි, න විපසුකෙන වත්තාරි, නො නත්තියා අට්ඨ, නො විගතෙ අට්ඨ.

අධිපති නික්ඛය අත්තී අවිගතත්ති න හෙතුයා අට්ඨ, න ආරමමණෙ සත්ත, න අනන්තරෙ අට්ඨ, න සමනන්තරෙ අට්ඨ, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ වත්තාරි, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ අට්ඨ, න ආසෙවනෙ අට්ඨ, න කමෙම අට්ඨ, න විපාකෙ අට්ඨ, න ආභාරෙ අට්ඨ, න ඉන්ද්‍රියෙ අට්ඨ, න ක්‍රියානෙ අට්ඨ, න මග්ගෙ අට්ඨ, න සමපසුකෙන වත්තාරි, න විපසුකෙන තිණි, නො නත්තියා අට්ඨ, නො විගතෙ අට්ඨ.

අධිපති නික්ඛය විපසුකත අත්තී අවිගතත්ති න හෙතුයා වත්තාරි, න ආරමමණෙ තිණි, න අනන්තරෙ වත්තාරි, න සමනන්තරෙ වත්තාරි, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ වත්තාරි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ වත්තාරි, න ආසෙවනෙ වත්තාරි, න කමෙම වත්තාරි, න විපාකෙ වත්තාරි, න ආභාරෙ වත්තාරි, න ඉන්ද්‍රියෙ වත්තාරි න ක්‍රියානෙ වත්තාරි, න මග්ගෙ වත්තාරි, න සමපසුකෙන වත්තාරි, නො නත්තියා වත්තාරි, නො විගතෙ වත්තාරි.

අධිපති ආරමමණුපනික්ඛයත්ති න හෙතුයා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ සත්ත, න නික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ක්‍රියානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපසුකෙන සත්ත, න විපසුකෙන සත්ත, නො අත්තියා සත්ත, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත, නො අවිගතෙ සත්ත.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අධිපති ආරමුණුපතිසංඝය පුරෙජාන අතී අවිගතතති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න නිස්සයෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විජාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුතෙ එකං, න විපපයුතෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අධිපති ආරමුණු නිසංඝය උපනිසංඝය පුරෙජාන විපපයුත අතී අවිගතතති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විජාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුතෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත නිසංඝය අතී අවිගතතති න හෙතුයා සත්ත, න ආරමුණෙ සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තීණි, න උපනිසංඝයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙම සත්ත, න විජාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුතෙ තීණි, න විපපයුතෙ තීණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසංඝය සමපයුත අතී අවිගතතති න හෙතුයා තීණි, න ආරමුණෙ තීණි, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ තීණි, න උපනිසංඝයෙ තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමෙම තීණි, න විජාකෙ තීණි, න ආභාරෙ තීණි, න ඉන්ද්‍රියෙ තීණි, න ඤානෙ තීණි, න මග්ගෙ තීණි, න විපපයුතෙ තීණි, නො නත්ථියා තීණි, නො විගතෙ තීණි.

අධිපති සහජාත නිසංඝය විපපයුත අතී අවිගතතති න හෙතුයා තීණි, න ආරමුණෙ තීණි, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ තීණි, න අඤ්ඤමඤ්ඤ තීණි, න උපනිසංඝයෙ තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමෙම තීණි, න විජාකෙ තීණි, න ආභාරෙ තීණි, න ඉන්ද්‍රියෙ තීණි, න ඤානෙ තීණි, න මග්ගෙ තීණි, න සමපයුතෙ තීණි, නො නත්ථියා තීණි, නො විගතෙ තීණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අධිපති සහජාත නිසසය විපාක අතී අවිගතනති න හෙතුයා එකං, න ආරමුඛේ එකං, න අනන්තරෙ එකං න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුතෙ එකං. න විපයුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක සමපයුත අතී අවිගතනති න හෙතුයා එකං, න ආරමුඛේ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න විපයුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත නිසසය විපාක විපයුත අතී අවිගතනති න හෙතුයා එකං, න ආරමුඛේ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත නිසසය ආභාර ඉන්ද්‍රිය අතී අවිගතනති න හෙතුයා සත්ත, න ආරමුඛේ සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තීණි, න උපනිසසයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙම සත්ත, න විපාකෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුතෙ තීණි. න විපයුතෙ තීණි, නො නත්තියා, සත්ත, නො විගතෙ සත්ත.

අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ආභාර ඉන්ද්‍රිය සමපයුත අතී අවිගතනති න හෙතුයා තීණි. න ආරමුඛේ තීණි, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ තීණි, න උපනිසසයෙ තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමෙම තීණි, න විපාකෙ තීණි, න ඤානෙ තීණි, න මග්ගෙ තීණි, න විපයුතෙ තීණි, නො නත්තියා තීණි, නො විගතෙ තීණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අධිපති සහජාත නිසසය ආහාර ඉන්ද්‍රිය විප්‍රසුක්ත අතී අවිගතතති න හෙතුයා තිණි, න ආරමුණෙ තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනිසසයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුක්කෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

අධිපති සහජාත නිසසය විපාක ආහාර ඉන්ද්‍රිය අතී අවිගතතති න හෙතුයා එකං, න ආරමුණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුක්කෙ එකං, න විප්‍රසුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ආහාර ඉන්ද්‍රිය සමපසුක්ක අතී අවිගතතති න හෙතුයා එකං, න ආරමුණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න විප්‍රසුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත නිසසය විපාක ආහාර ඉන්ද්‍රිය විප්‍රසුක්ත අතී අවිගතතති න හෙතුයා එකං, න ආරමුණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය මග්ග අතී අවිගතතති න හෙතුයා සත්ත, න ආරමුණෙ සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනිසසයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙම සත්ත, න විපාකෙ සත්ත, න ආහාරෙ සත්ත, න ඤානෙ සත්ත, න සමපසුක්කෙ තිණි, න විප්‍රසුක්කෙ තිණි, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත.

අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය මග්ග සමපසුක්ක අතී අවිගතතති න හෙතුයා තිණි, න ආරමුණෙ තිණි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඤානෙ තිණි, න විපප්පකෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

අධිපති සහජාත නික්ඛය ඉන්ද්‍රිය මග්ග විපප්පක අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඤානෙ තිණි, න සමප්පකෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

අධිපති සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ආභාරෙ එකං, න ඤානෙ එකං, න සමප්පකෙ එකං, න විපප්පකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක ඉන්ද්‍රිය මග්ග සමප්පක අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ආභාරෙ එකං, න ඤානෙ එකං, න විපප්පකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අධිපති සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය මග්ග විපප්පක අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ආභාරෙ එකං, න ඤානෙ එකං, න සමප්පකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අධිපති හෙතු සහජාත නික්ඛය ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනති න ආරම්මණෙ වක්ඛාරි, න අනන්තරෙ වක්ඛාරි, න සමනන්තරෙ වක්ඛාරි, න අඤ්ඤමඤ්ඤ දෙච්ඡා, න උපනික්ඛයෙ වක්ඛාරි, න පුරෙජාතෙ වක්ඛාරි, න පච්ඡාජාතෙ වක්ඛාරි, න ආසෙවනෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

වත්තාරි, න කමෙම වත්තාරි, න විපාකෙ වත්තාරි, න ආභාරෙ වත්තාරි, න ඝාතනෙ වත්තාරි, න සමපසුකෙ දෙව, න විපසුකෙ දෙව, නො නත්තියා වත්තාරි, නො විගතෙ වත්තාරි.

අධිපති හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය මග්ග සමපසුක අත්ථි අවිගතනති න ආරමමණෙ දෙව, න අනන්තරෙ දෙව, න සමනන්තරෙ දෙව, න උපනිසසයෙ දෙව, න පුරෙජාතෙ දෙව, න පච්ඡාජාතෙ දෙව, න ආසෙවනෙ දෙව, න කමෙම දෙව, න විපාකෙ දෙව, න ආභාරෙ දෙව, න ඝාතනෙ දෙව, න විපසුකෙ දෙව, නො නත්තියා දෙව, නො විගතෙ දෙව.

අධිපති හෙතු සහජාත නිසසය ඉන්ද්‍රිය මග්ග විපසුක අත්ථි අවිගතනති න ආරමමණෙ දෙව, න අනන්තරෙ දෙව, න සමනන්තරෙ දෙව, න අඤ්ඤමඤ්ඤ දෙව, න උපනිසසයෙ දෙව, න පුරෙජාතෙ දෙව, න පච්ඡාජාතෙ දෙව, න ආසෙවනෙ දෙව, න කමෙම දෙව, න විපාකෙ දෙව, න ආභාරෙ දෙව, න ඝාතනෙ දෙව, න සමපසුකෙ දෙව, නො නත්තියා දෙව, නො විගතෙ දෙව.

අධිපති හෙතු සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග අත්ථි අවිගතනති න ආරමමණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඝාතනෙ එකං, න සමපසුකෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග සමපසුක අත්ථි අවිගතනති න ආරමමණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඝාතනෙ එකං, න විපසුකෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අධිපති හෙතු සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය මග්ග විපසුක අත්ථි අවිගතනති න ආරමමණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඝාතනෙ එකං, න සමපසුකෙ එකං, නො නත්තියා එකං නො විගතෙ එකං.

අධිපතිමූලකං.

අනන්තර මූලකං

අනන්තරපච්චයා න හෙතුයා සත්ත, න ආරමුඛේ සත්ත, න අධිපතියා සත්ත, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ සත්ත, න නික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ සත්ත, න ආසෙවනෙ පඤ්ඤ, න කමම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුතෙ සත්ත, න විපසයුතෙ සත්ත, නො අත්තියා සත්ත, නො අවිගතෙ සත්ත.

අනන්තර සමනන්තර උපනික්ඛයා නත්තී විගතන්ති න හෙතුයා සත්ත, න ආරමුඛේ සත්ත, න අධිපතියා සත්ත, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ සත්ත, න නික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ සත්ත, න ආසෙවනෙ පඤ්ඤ, න කමම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුතෙ සත්ත, න විපසයුතෙ සත්ත, නො අත්තියා සත්ත, නො අවිගතෙ සත්ත.

අනන්තර සමනන්තර උපනික්ඛයා ආසෙවන නත්තී විගතන්ති න හෙතුයා තීණි, න ආරමුඛේ තීණි, න අධිපතියා තීණි, න සහජාතෙ තීණි, න අඤ්ඤමඤ්ඤ තීණි, න නික්ඛයෙ තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ජාජාතෙ තීණි, න කමම තීණි, න විපාකෙ තීණි, න ආභාරෙ තීණි, න ඉන්ද්‍රියෙ තීණි, න ඤානෙ තීණි, න මග්ගෙ තීණි, න සම්පයුතෙ තීණි, න විපසයුතෙ තීණි, නො අත්තියා තීණි, නො අවිගතෙ තීණි.

අනන්තර සමනන්තර උපනික්ඛයා කමම නත්තී විගතන්ති න හෙතුයා එකං, න ආරමුඛේ එකං, න අධිපතියා එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න නික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ජාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, න විපසයුතෙ එකං, නො අත්තියා එකං, නො අවිගතෙ එකං.

අනන්තර මූලකං.

සමනන්තර මූලකං

සමනන්තර පච්චයා න හෙතුයා සත්ත, න ආරමුඛේ සත්ත, න අධිපතියා සත්ත, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ සත්ත, න නික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ සත්ත,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න ආසෙවනෙ පඤ්ච, න කමමෙ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුක්කෙ සත්ත, න විපසයුක්කෙ සත්ත, නො අත්ථියා සත්ත, නො අවිගතෙ සත්ත.

සමනන්තර අනන්තර උපනික්ඛය නත්ථි විගතන්ති න හෙතුයා සත්ත, න ආරමමෙණ සත්ත, න අධිපතියා සත්ත, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤා සත්ත, න නික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ පඤ්ච, න කමමෙ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුක්කෙ සත්ත, න විපසයුක්කෙ සත්ත, නො අත්ථියා සත්ත, නො අවිගතෙ සත්ත.

සමනන්තර අනන්තර උපනික්ඛය ආසෙවන නත්ථි විගතන්ති න හෙතුයා තිණි, න ආරමමෙණ තිණි, න අධිපතියා තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤා තිණි, න නික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපයුක්කෙ තිණි, න විපසයුක්කෙ තිණි, නො අත්ථියා තිණි, නො අවිගතෙ තිණි.

සමනන්තර අනන්තර උපනික්ඛය කමම නත්ථි විගතන්ති න හෙතුයා එකං, න ආරමමෙණ එකං, න අධිපතියා එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤා එකං, න නික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපසයුක්කෙ එකං, නො අත්ථියා එකං, නො අවිගතෙ එකං.

සමනන්තර මූලකං.

සහජාත මූලකං

සහජාතපච්චයා න හෙතුයා නව, න ආරමමෙණ නව, න අධිපතියා නව, න අනන්තරෙ නව, න සමනන්තරෙ නව, න අඤ්ඤමඤ්ඤා පඤ්ච, න උපනික්ඛයෙ නව, න පුරෙජාතෙ නව, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව, න කමමෙ නව, න විපාකෙ නව, න ආභාරෙ නව, න ඉන්ද්‍රියෙ නව, න ඤානෙ නව, න මග්ගෙ නව, න සමපයුක්කෙ පඤ්ච, න විපසයුක්කෙ තිණි, නො නත්ථියා නව, නො විගතෙ නව.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සහජාත නිසස්ස අත්ථි අවිගතන්ති න හෙතුයා නව, න ආරම්භණෙ නව, න අධිපතියා නව, න අනන්තරෙ නව, න සමන්තතරෙ නව, න අඤ්ඤමඤ්ඤ පඤ්ච, න උපනිස්සයෙ නව, -පෙ- න මග්ගෙ නව, න සමුප්පන්නෙ පඤ්ච, න විපප්පන්නෙ තිණි, නො නත්ථියා නව, නො විගතෙ නව.

සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තතරෙ තිණි, න උපනිස්සයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමුප්පන්නෙ එකං, න විපප්පන්නෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස සමුප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තතරෙ තිණි, න උපනිස්සයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න විපප්පන්නෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

සහජාත නිසස්ස විපප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තතරෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනිස්සයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමුප්පන්නෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස විපප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමන්තතරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමුප්පන්නෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සහජාත නිසසය විපාක අතී අවිගතතනී න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤාමඤ්ඤා එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඝාතනෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපපයුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

සහජාත අඤ්ඤාමඤ්ඤා නිසසය විපාක අතී අවිගතතනී න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඝාතනෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපපයුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

සහජාත අඤ්ඤාමඤ්ඤා නිසසය විපාක සමපයුක්ක අතී අවිගතතනී න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඝාතනෙ එකං, න මග්ගෙ එකං, න විපපයුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

සහජාත නිසසය විපාක විපපයුක්ක අතී අවිගතතනී න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤාමඤ්ඤා එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඝාතනෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

සහජාත අඤ්ඤාමඤ්ඤා නිසසය විපාක විපපයුක්ක අතී අවිගතතනී න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඝාතනෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

සහජාත මූලකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අක්කුමක්කු මූලකං

අක්කුමක්කුපච්චයා න හෙතුයා තිණි, න ආරමුණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමුප්පන්නෙ ඵකං, න විප්ප්පන්නෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

අක්කුමක්කු සහජාත නික්ඛය අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරමුණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමුප්පන්නෙ ඵකං, න විප්ප්පන්නෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

අක්කුමක්කු සහජාත නික්ඛය සමුප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරමුණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න විප්ප්පන්නෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

අක්කුමක්කු සහජාත නික්ඛය විප්ප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා ඵකං, න ආරමුණෙ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තරෙ ඵකං, න සමන්තරෙ ඵකං, න උපනික්ඛයෙ ඵකං, න පුරෙජානෙ ඵකං, න පච්ඡාජානෙ ඵකං, න ආසෙවනෙ ඵකං, න කමෙ ඵකං, න විපාකෙ ඵකං, න ආභාරෙ ඵකං, න ඉන්ද්‍රියෙ ඵකං, න ඤානෙ ඵකං, න මග්ගෙ ඵකං, න සමුප්පන්නෙ ඵකං, නො නත්තියා ඵකං, නො විගතෙ ඵකං.

අක්කුමක්කු සහජාත නික්ඛය විපාක අත්ථි අවිගතන්ති න හෙතුයා ඵකං, න ආරමුණෙ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තරෙ ඵකං, න සමන්තරෙ ඵකං, න උපනික්ඛයෙ ඵකං, න පුරෙජානෙ ඵකං, න පච්ඡාජානෙ ඵකං, න ආසෙවනෙ ඵකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න කලෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුග්ගෙ එකං, න විපයුග්ගෙ එකං, නො නන්දියා එකං, නො විග්ගෙ එකං.

අඤ්ඤමඤ්ඤ සහජාත නිසස්ස විපාක සම්පයුග්ග අත්ථි අවිග්ගතතඤ්ඤි න හෙතුයා එකං, න ආරම්භෙණ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න විපයුග්ගෙ එකං, නො නන්දියා එකං, නො විග්ගෙ එකං.

අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විපාක විපයුග්ග අත්ථි අවිග්ගතතඤ්ඤි න හෙතුයා එකං, න ආරම්භෙණ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුග්ගෙ එකං, නො නන්දියා එකං, නො විග්ගෙ එකං.

අඤ්ඤමඤ්ඤ මූලකං.

නිසස්ස මූලකං.

නිස්සයපට්ඨයා න හෙතුයා තෙරස, න ආරම්භෙණ තෙරස, න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමනන්තරෙ තෙරස, න සහජාතෙ තීණි, න අඤ්ඤමඤ්ඤ සත්ත, න උපනික්ඛයෙ තෙරස, න පුරෙජාතෙ නට්ඨ, න පච්ඡාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කලෙම තෙරස, න විපාකෙ තෙරස, න ආභාරෙ තෙරස, න ඉන්ද්‍රියෙ තෙරස, න ඤානෙ තෙරස, න මග්ගෙ තෙරස, න සම්පයුග්ගෙ සත්ත, න විපයුග්ගෙ තීණි, නො නන්දියා තෙරස, නො විග්ගෙ තෙරස.

නිස්සය අත්ථි අවිග්ගතතඤ්ඤි න හෙතුයා තෙරස, න ආරම්භෙණ තෙරස, න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමනන්තරෙ තෙරස, න සහජාතෙ තීණි, න අඤ්ඤමඤ්ඤ සත්ත, න උපනික්ඛයෙ තෙරස, න පුරෙජාතෙ නට්ඨ, න පච්ඡාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කලෙම තෙරස, න විපාකෙ තෙරස, න ආභාරෙ තෙරස, න ඉන්ද්‍රියෙ තෙරස, න ඤානෙ තෙරස, න මග්ගෙ තෙරස, න සම්පයුග්ගෙ සත්ත, න විපයුග්ගෙ තීණි, නො නන්දියා තෙරස, නො විග්ගෙ තෙරස.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නිසසය අධිපති අතී අවිගතනති න හෙතුයා අට්ඨ, න ආරමමණෙ සත්ත, න අනන්තරෙ අට්ඨ, න සමනන්තරෙ අට්ඨ, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ වත්තාරි, න උපනිසසයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ අට්ඨ, න ආසෙවනෙ අට්ඨ, න කමමෙ අට්ඨ, න විපාකෙ අට්ඨ, න ආභාරෙ අට්ඨ, න ඉන්ද්‍රියෙ අට්ඨ, න ඤානෙ අට්ඨ, න මග්ගෙ අට්ඨ, න සමපසුකෙ වත්තාරි, න විපසුකෙ තීණි, නො නත්තියා අට්ඨ, නො විගතෙ අට්ඨ.

නිසසය ඉන්ද්‍රිය අතී අවිගතනති න හෙතුයා සත්ත, න ආරමමණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ තීණි, න උපනිසසයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමමෙ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපසුකෙ තීණි, න විපසුකෙ තීණි, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත.

නිසසය විපසුකත අතී අවිගතනති න හෙතුයා පඤ්ඤ, න ආරමමණෙ පඤ්ඤ, න අධිපතියා පඤ්ඤ, න අනන්තරෙ පඤ්ඤ, න සමනන්තරෙ පඤ්ඤ, න සහජාතෙ තීණි, න අඤ්ඤමඤ්ඤ පඤ්ඤ, න උපනිසසයෙ පඤ්ඤ, න පුරෙජාතෙ තීණි, න පච්ජාජාතෙ පඤ්ඤ, න ආසෙවනෙ පඤ්ඤ, න කමමෙ පඤ්ඤ, න විපාකෙ පඤ්ඤ, න ආභාරෙ පඤ්ඤ, න ඉන්ද්‍රියෙ පඤ්ඤ, න ඤානෙ පඤ්ඤ, න මග්ගෙ පඤ්ඤ, න සමපසුකෙ පඤ්ඤ, නො නත්තියා පඤ්ඤ, නො විගතෙ පඤ්ඤ.

නිසසය අධිපති විපසුකත අතී අවිගතනති න හෙතුයා වත්තාරි, න ආරමමණෙ තීණි, න අනන්තරෙ වත්තාරි, න සමනන්තරෙ වත්තාරි, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ වත්තාරි, න උපනිසසයෙ තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ජාජාතෙ වත්තාරි, න ආසෙවනෙ වත්තාරි, න කමමෙ වත්තාරි, න විපාකෙ වත්තාරි, න ආභාරෙ වත්තාරි, න ඉන්ද්‍රියෙ වත්තාරි, න ඤානෙ වත්තාරි, න මග්ගෙ වත්තාරි, න සමපසුකෙ වත්තාරි, නො නත්තියා වත්තාරි, නො විගතෙ වත්තාරි.

නිසසය ඉන්ද්‍රිය විපසුකත අතී අවිගතනති න හෙතුයා තීණි, න ආරමමණෙ තීණි, න අධිපතියා තීණි, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ තීණි, න සහජාතෙ තීණි, න අඤ්ඤමඤ්ඤ තීණි, න උපනිසසයෙ තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ජාජාතෙ තීණි,

න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

නික්ඛය පුරෙජාත විප්පයුක්ඛ අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

නික්ඛය ආරම්මණ පුරෙජාත විප්පයුක්ඛ අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

නික්ඛය ආරම්මණ අධිපති උපනික්ඛය පුරෙජාත විප්පයුක්ඛ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

නික්ඛය පුරෙජාත ඉන්ද්‍රිය විප්පයුක්ඛ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

නික්ඛය සහජාත අත්ථි අවිගතනති න හෙතුයා නව, න ආරම්මණෙ නව, න අධිපතියා නව, න අනන්තරෙ නව, න සමනන්තරෙ නව, න අඤ්ඤමඤ්ඤ පඤ්ඤ, න උපනික්ඛයෙ නව, න පුරෙජාතෙ නව, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව,

න කළමනාකරු නව, න විපාක නව, න ආභාර නව, න ඉන්ද්‍රිය නව, න ක්‍රියා නව, න මග්ග නව, න සම්ප්‍රදාය නව, න විප්‍රදාය නව, නො නැතියා නව, නො විගත නව.

නිසංසය සහජාත අකුසලමයාන අපි අවිගතතති න හෙතුයා නිසංසය, න ආරම්භණ නිසංසය, න අධිපතියා නිසංසය, න අනන්තර නිසංසය, න සමනන්තර නිසංසය, න උපනිසංසය නිසංසය, න පුරුෂාන නිසංසය, න පච්ඡායාන නිසංසය, න ආසෙවන නිසංසය, න කළමනාකරු නිසංසය, න විපාක නිසංසය, න ආභාර නිසංසය, න ඉන්ද්‍රිය නිසංසය, න ක්‍රියා නිසංසය, න මග්ග නිසංසය, න සම්ප්‍රදාය ඵකං, න විප්‍රදාය නිසංසය, නො නැතියා නිසංසය, නො විගත නිසංසය.

නිසංසය සහජාත අකුසලමයාන සම්ප්‍රදාය අපි අවිගතතති න හෙතුයා නිසංසය, න ආරම්භණ නිසංසය, න අධිපතියා නිසංසය, න අනන්තර නිසංසය, න සමනන්තර නිසංසය, න උප නිසංසය නිසංසය, න පුරුෂාන නිසංසය, න පච්ඡායාන නිසංසය, න ආසෙවන නිසංසය, න කළමනාකරු නිසංසය, න විපාක නිසංසය, න ආභාර නිසංසය, න ඉන්ද්‍රිය නිසංසය, න ක්‍රියා නිසංසය, න මග්ග නිසංසය, න සම්ප්‍රදාය නිසංසය, නො නැතියා නිසංසය, නො විගත නිසංසය.

නිසංසය සහජාත විප්‍රදාය අපි අවිගතතති න හෙතුයා නිසංසය, න ආරම්භණ නිසංසය, න අධිපතියා නිසංසය, න අනන්තර නිසංසය, න සමනන්තර නිසංසය, න අකුසලමයාන නිසංසය, න උපනිසංසය නිසංසය, න පුරුෂාන නිසංසය, න පච්ඡායාන නිසංසය, න ආසෙවන නිසංසය, න කළමනාකරු නිසංසය, න විපාක නිසංසය, න ආභාර නිසංසය, න ඉන්ද්‍රිය නිසංසය, න ක්‍රියා නිසංසය, න මග්ග නිසංසය, න සම්ප්‍රදාය නිසංසය, නො නැතියා නිසංසය, නො විගත නිසංසය.

නිසංසය සහජාත අකුසලමයාන විප්‍රදාය අපි අවිගතතති න හෙතුයා ඵකං, න ආරම්භණ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තර ඵකං, න සමනන්තර ඵකං, න උපනිසංසය ඵකං, න පුරුෂාන ඵකං, න පච්ඡායාන ඵකං, න ආසෙවන ඵකං, න කළමනාකරු ඵකං, න විපාක ඵකං, න ආභාර ඵකං, න ඉන්ද්‍රිය ඵකං, න ක්‍රියා ඵකං, න මග්ග ඵකං, න සම්ප්‍රදාය ඵකං, නො නැතියා ඵකං, නො විගත ඵකං.

නිසංසය සහජාත විපාක අපි අවිගතතති න හෙතුයා ඵකං, න ආරම්භණ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තර ඵකං, න සමනන්තර ඵකං, න අකුසලමයාන ඵකං, න උපනිසංසය ඵකං, න පුරුෂාන ඵකං, න පච්ඡායාන ඵකං, න ආසෙවන ඵකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න කමෙම ඵකං, න ආභාරෙ ඵකං, න ඉන්ද්‍රියෙ ඵකං, න ඤාතෙ ඵකං, න මග්ගෙ ඵකං, න සමප්පන්නෙ ඵකං, න විප්ප්පන්නෙ ඵකං, නො නත්තියා ඵකං, නො විගතෙ ඵකං.

නික්ඛය සහජාත අඤ්ඤමඤ්ඤ විපාක අත්ථි අවිගතන්ති න හෙතුයා ඵකං, න ආරම්භිණෙ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තරෙ ඵකං, න සමනන්තරෙ ඵකං, න උපනික්ඛයෙ ඵකං, න පුරෙජාතෙ ඵකං, න පච්ජාජාතෙ ඵකං, න ආසෙවනෙ ඵකං, න කමෙම ඵකං, න ආභාරෙ ඵකං, න ඉන්ද්‍රියෙ ඵකං, න ඤාතෙ ඵකං, න මග්ගෙ ඵකං, න සමප්පන්නෙ ඵකං, න විප්ප්පන්නෙ ඵකං, නො නත්තියා ඵකං, නො විගතෙ ඵකං.

නික්ඛය සහජාත අඤ්ඤමඤ්ඤ විපාක සමප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා ඵකං, න ආරම්භිණෙ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තරෙ ඵකං, න සමනන්තරෙ ඵකං, න උපනික්ඛයෙ ඵකං, න පුරෙජාතෙ ඵකං, න පච්ජාජාතෙ ඵකං, න ආසෙවනෙ ඵකං, න කමෙම ඵකං, න ආභාරෙ ඵකං, න ඉන්ද්‍රියෙ ඵකං, න ඤාතෙ ඵකං, න මග්ගෙ ඵකං, න විප්ප්පන්නෙ ඵකං, නො නත්තියා ඵකං, නො විගතෙ ඵකං.

නික්ඛය සහජාත විපාක විප්ප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා ඵකං, න ආරම්භිණෙ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තරෙ ඵකං, න සමනන්තරෙ ඵකං, න අඤ්ඤමඤ්ඤ ඵකං, න උපනික්ඛයෙ ඵකං, න පුරෙජාතෙ ඵකං, න පච්ජාජාතෙ ඵකං, න ආසෙවනෙ ඵකං, න කමෙම ඵකං, න ආභාරෙ ඵකං, න ඉන්ද්‍රියෙ ඵකං, න ඤාතෙ ඵකං, න මග්ගෙ ඵකං, න සමප්පන්නෙ ඵකං, නො නත්තියා ඵකං, නො විගතෙ ඵකං.

නික්ඛය සහජාත අඤ්ඤමඤ්ඤ විපාක විප්ප්පන්න අත්ථි අවිගතන්ති න හෙතුයා ඵකං, න ආරම්භිණෙ ඵකං, න අධිපතියා ඵකං, න අනන්තරෙ ඵකං, න සමනන්තරෙ ඵකං, න උපනික්ඛයෙ ඵකං, න පුරෙජාතෙ ඵකං, න පච්ජාජාතෙ ඵකං, න ආසෙවනෙ ඵකං, න කමෙම ඵකං, න ආභාරෙ ඵකං, න ඉන්ද්‍රියෙ ඵකං, න ඤාතෙ ඵකං, න මග්ගෙ ඵකං, න සමප්පන්නෙ ඵකං, නො නත්තියා ඵකං, නො විගතෙ ඵකං.

නික්ඛය මූලකං.

උපනිසස්සය මූලකං

උපනිසස්සයපච්ඡයා න හෙතුයා නව, න ආරම්මණේ නව, න අධිපතියා නව, න අනන්තරේ නව, න සමන්තන්තරේ නව, න සහජාතෙ නව, න අඤ්ඤමඤ්ඤා නව, න නිසස්සයෙ නව, න පුරෙජාතෙ නව, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව, න කමමි නව, න විපාකෙ නව, න ආභාරෙ නව, න ඉන්ද්‍රියෙ නව, න ඤානෙ නව, න මග්ගෙ නව, න සමපයුනෙ නව, න විපයුනෙ නව, නො නක්ඛියා නව, න අවිගතෙ නව.

උපනිසස්සය ආරම්මණ අධිපතී'ති න හෙතුයා සත්ත, න අනන්තරේ සත්ත, න සමන්තන්තරේ සත්ත, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤා සත්ත, න නිසස්සයෙ සත්ත, න පුරෙජාතෙ, සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමමි සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුනෙ සත්ත, න විපයුනෙ සත්ත, නො අක්ඛියා සත්ත, නො නක්ඛියා සත්ත, නො විගතෙ සත්ත, නො අවිගතෙ සත්ත.

උපනිසස්සය ආරම්මණාධිපති පුරෙජාත අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න අනන්තරේ එකං, න සමන්තන්තරේ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤා එකං, න නිසස්සයෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමමි එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුනෙ එකං, න විපයුනෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

උපනිසස්සය ආරම්මණ අධිපති නිසස්සය පුරෙජාත විපයුනෙ අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න අනන්තරේ එකං, න සමන්තන්තරේ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤා එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමමි එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුනෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

උපනිසස්සය අනන්තර සමන්තන්තර නත්ථි විගතන්ති න හෙතුයා සත්ත, න ආරම්මණේ සත්ත, න අධිපතියා සත්ත, න සහජාතෙ සත්ත, න අඤ්ඤමඤ්ඤා සත්ත, න නිසස්සයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ පඤ්ඤා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න කමෙම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඝාතනෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමුප්පන්නෙ සත්ත, න විප්ප්පන්නෙ සත්ත, නො අත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

උපනිස්සය අනන්තර සමනන්තර ආසෙවන නත්ථි විගතනති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නිස්සයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඝාතනෙ තිණි, න මග්ගෙ තිණි, න සමුප්පන්නෙ තිණි, න විප්ප්පන්නෙ තිණි, නො අත්ථියා තිණි, නො අවිගතෙ තිණි,

උපනිස්සය කමමනති න හෙතුයා දො, න ආරම්මණෙ දො, න අධිපතියා දො, න අනන්තරෙ දො, න සමනන්තරෙ දො, න සහජාතෙ දො, න අඤ්ඤමඤ්ඤ දො, න නිස්සයෙ දො, න පුරෙජාතෙ දො, න පච්ඡාජාතෙ දො, න ආසෙවනෙ දො, න විපාකෙ දො, න ආභාරෙ දො, න ඉන්ද්‍රියෙ දො, න ඝාතනෙ දො, න මග්ගෙ දො, න සමුප්පන්නෙ දො, න විප්ප්පන්නෙ දො, නො අත්ථියා දො, නො නත්ථියා දො, නො විගතෙ දො, නො අවිගතෙ දො.

උපනිස්සය අනන්තර සමනන්තර කමම නත්ථි විගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න නිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං න ඉන්ද්‍රියෙ එකං, න ඝාතනෙ එකං, න මග්ගෙ එකං, න සමුප්පන්නෙ එකං, න විප්ප්පන්නෙ එකං, නො අත්ථියා එකං, නො අවිගතෙ එකං.

උපනිස්සය මූලකං.

පුරෙජාත මූලකං

පුරෙජාතපට්ඨියා න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නිස්සයෙ තිණි, න උපනිස්සයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඝාතනෙ තිණි, න මග්ගෙ තිණි, න සමුප්පන්නෙ තිණි, න විප්ප්පන්නෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පුරෙජාත අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරම්මණ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්ඛයෙ තිණි, න උපතික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුභ්බෙ තිණි, න විපසුභ්බෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

පුරෙජාත නික්ඛය විපසුභ්බ අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරම්මණ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපතික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුභ්බෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

පුරෙජාත ආරම්මණ අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්ඛයෙ තිණි, න උපතික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුභ්බෙ තිණි, න විපසුභ්බෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

පුරෙජාත ආරම්මණ නික්ඛය විපසුභ්බ අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපතික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුභ්බෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

පුරෙජාත ආරම්මණ අධිපති උපතික්ඛය අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමන්තන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න නික්ඛයෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුභ්බෙ එකං, න විපසුභ්බෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පුරෙජාත ආරම්භණාධිපති නික්ඛය උපනික්ඛය විඤ්ඤාන අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න පච්ජාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමප්පන්නෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

පුරෙජාත නික්ඛය ඉන්ද්‍රිය විප්පයුක්ඛ අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පච්ජාජාතෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමප්පන්නෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

පුරෙජාතමූලකං.

පච්ජාජාත මූලකං

පච්ජාජාතපච්චයා න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්ඛයෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමප්පන්නෙ තිණි, නො නක්ඛියා තිණි, නො විගතෙ තිණි.

පච්ජාජාත විඤ්ඤාන අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්ඛයෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමප්පන්නෙ තිණි, නො නක්ඛියා තිණි, නො විගතෙ තිණි.

පච්ජාජාත මූලකං.

ආසෙවන මූලකං

ආසෙවනපච්චයා න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න නිසසයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඝාතනෙ තිණි, න මග්ගෙ තිණි, න සමප්පුඤ්ඤා තිණි, න විප්පුඤ්ඤා තිණි, නො අත්තියා තිණි, නො අවිගතෙ තිණි.

ආසෙවන අනන්තර සමනන්තර උපනිස්සය නත්ථි විගතනති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න සහජානෙ තිණි, න අඤ්ඤාමඤ්ඤා තිණි, න නිසසයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඝාතනෙ තිණි, න මග්ගෙ තිණි, න සමප්පුඤ්ඤා තිණි, න විප්පුඤ්ඤා තිණි, නො අත්තියා තිණි, නො අවිගතෙ තිණි.

ආසෙවන මූලකං.

කමම මූලකං.

කමමපච්චියා න හෙතුයා සත්ත, න ආරම්මණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජානෙ දෙව, න අඤ්ඤාමඤ්ඤා තිණි, න නිසසයෙ දෙව, න උපනිස්සයෙ සත්ත, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ දෙව, න ඉන්ද්‍රියෙ සත්ත, න ඝාතනෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමප්පුඤ්ඤා තිණි, න විප්පුඤ්ඤා පඤ්ඤා, නො අත්තියා දෙව, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත, නො අවිගතෙ දෙව.

කමමුපනිස්සයනති න හෙතුයා දෙව, න ආරම්මණෙ දෙව, න අධිපතියා දෙව, න අනන්තරෙ දෙව, න සමනන්තරෙ දෙව, න සහජානෙ දෙව, න අඤ්ඤාමඤ්ඤා දෙව, න නිසසයෙ දෙව, න පුරෙජානෙ දෙව, න පච්ඡාජානෙ දෙව, න ආසෙවනෙ දෙව, න විපාකෙ දෙව, න ආභාරෙ දෙව, න ඉන්ද්‍රියෙ දෙව, න ඝාතනෙ දෙව, න මග්ගෙ දෙව, න සමප්පුඤ්ඤා දෙව, න විප්පුඤ්ඤා දෙව, නො අත්තියා දෙව, නො නත්තියා දෙව, නො විගතෙ දෙව, නො අවිගතෙ දෙව.

කමම අනන්තර සමනන්තර උපනිස්සය නත්ථි විගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න සහජානෙ එකං, න අඤ්ඤාමඤ්ඤා එකං, න නිසසයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං න මග්ගෙ එකං, න සමප්පුනෙ එකං, න විප්පුනෙ එකං, නො අත්ථියා එකං, නො අවිගතෙ එකං.

කමම සහජාත නික්ඛය ආභාර අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, න ආරම්මණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න විපාකෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමප්පුනෙ තිණි, න විප්පුනෙ තිණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

කමම සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය ආභාර අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න විපාකෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමප්පුනෙ එකං, න විප්පුනෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

කමම සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය ආභාර සමප්පුන අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න අරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න විපාකෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න විප්පුනෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

කමම සහජාත නික්ඛය ආභාර විප්පුන අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න විපාකෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමප්පුනෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

කමම සහජාත නික්ඛය විපාක ආභාර අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න ආසෙවනෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්‍රියානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, න විපසුකෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

කමම සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක ආහාර අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්‍රියානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, න විපසුකෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

කමම සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක ආහාර සමපසුකෙ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්‍රියානෙ එකං, න මග්ගෙ එකං, න විපසුකෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

කමම සහජාත නික්ඛය විපාක ආහාර විපසුකෙ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්‍රියානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

කමම සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක ආහාර විපසුකෙ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්‍රියානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

කමම මූලකං.

විපාක මූලකං

විපාකපච්චයා න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න අඤ්ඤාමඤ්ඤා එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුග්ගෙ එකං, න විපයුග්ගෙ එකං, නො නක්ඛියා එකං, නො විග්ගෙ එකං.

විපාක සහජාත නිස්සය අත්ථි අවිගතතති න භෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤාමඤ්ඤා එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුග්ගෙ එකං, න විපයුග්ගෙ එකං, නො නක්ඛියා එකං, නො විග්ගෙ එකං.

විපාක සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය අත්ථි අවිගතතති න භෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුග්ගෙ එකං, න විපයුග්ගෙ එකං, නො නක්ඛියා එකං, නො විග්ගෙ එකං.

විපාක සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය සම්පයුග්ගෙ අත්ථි අවිගතතති න භෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න විපයුග්ගෙ එකං, නො නක්ඛියා එකං, නො විග්ගෙ එකං.

විපාක සහජාත නිස්සය විපයුග්ගෙ අත්ථි අවිගතතති න භෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤාමඤ්ඤා එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුග්ගෙ එකං, නො නක්ඛියා එකං, නො විග්ගෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාක සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාසුතෙ අත්ථි අවි-
ගතනති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා
එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ
එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ
එකං, න කමෙම එකං, න ආහාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න
ක්කාමනෙ එකං, න මග්ගෙ එකං, න සමුප්පන්නෙ එකං, නො
නත්ථියා එකං, නො විගතෙ එකං.

විපාක මූලකං.

ආහාර මූලකං

ආහාරපට්ඨයා න හෙතුයා සත්ත, න ආරම්භණෙ සත්ත, න
අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න
සහජාතෙ එකං, න අඤ්ඤාමඤ්ඤා තීණි, න නික්ඛයෙ එකං, න
උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න
ආසෙවනෙ සත්ත, න කමෙම සත්ත, න විපාකෙ සත්ත, න ඉන්ද්‍රියෙ
සත්ත, න ක්කාමනෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමුප්පන්නෙ තීණි,
න විපාසුතෙ තීණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

ආහාර අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, න ආරම්භණෙ
සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ
සත්ත, න සහජාතෙ එකං, න අඤ්ඤාමඤ්ඤා තීණි, න නික්ඛයෙ
එකං, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ
සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙම සත්ත, න විපාකෙ සත්ත,
න ඉන්ද්‍රියෙ සත්ත, න ක්කාමනෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමු-
ප්පන්නෙ තීණි, න විපාසුතෙ තීණි, නො නත්ථියා සත්ත, නො
විගතෙ සත්ත.

ආහාර සහජාත නික්ඛය අත්ථි අවිගතනති න හෙතුයා සත්ත,
න ආරම්භණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත,
න සමනන්තරෙ සත්ත, න අඤ්ඤාමඤ්ඤා තීණි, න උපනික්ඛයෙ
සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ
සත්ත, න කමෙම සත්ත, න විපාකෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න
ක්කාමනෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමුප්පන්නෙ තීණි, න විපා-
සුතෙ තීණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

ආහාර සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය අත්ථි අවිගතනති න
හෙතුයා තීණි, න ආරම්භණෙ තීණි, න අධිපතියා තීණි, න අනන්තරෙ
තීණි, න සමනන්තරෙ තීණි, න උපනික්ඛයෙ තීණි, න පුරෙජාතෙ තීණි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න පච්ඡාජානෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමමි තීණි, න විපාකෙ තීණි, න ඉන්ද්‍රියෙ තීණි, න ඤානෙ තීණි, න මග්ගෙ තීණි න සමපසුකෙත එකං, න විපසුකෙත තීණි, නො නත්තියා තීණි, නො විගතෙ තීණි.

ආහාර සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය සමපසුකත අත්ථි අවිගතනති න හෙතුයා තීණි, න ආරම්මණෙ තීණි, න අධිපතියා තීණි, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ තීණි, න උපනික්ඛයෙ තීණි, න පුරෙජානෙ තීණි, න පච්ඡාජානෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමමි තීණි, න විපාකෙ තීණි, න ඉන්ද්‍රියෙ තීණි, න ඤානෙ තීණි, න මග්ගෙ තීණි, න විපසුකෙත තීණි, නො නත්තියා තීණි, නො විගතෙ තීණි.

ආහාර සහජාත නික්ඛය විපසුකත අත්ථි අවිගතනති න හෙතුයා තීණි, න ආරම්මණෙ තීණි, න අධිපතියා තීණි, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ න අඤ්ඤාමඤ්ඤා න උපනික්ඛයෙ න පුරෙජානෙ න පච්ඡාජානෙ න ආසෙවනෙ න කමමි න විපාකෙ න ඉන්ද්‍රියෙ න ඤානෙ න මග්ගෙ න සමපසුකෙත නො නත්තියා නො විගතෙ තීණි.

ආහාර සහජාත නික්ඛය විපාක අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤාමඤ්ඤා එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමි එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙත එකං, න විපසුකෙත එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමි එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙත එකං, න විපසුකෙත එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක සමපසුකත අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං,

න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙමි එකං න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං න මග්ගෙ එකං, න විප්පයුක්කෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං,

ආහාර සහජාත නික්ඛය විපාක විප්පයුක්ක අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්භෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙමි එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමුප්පන්නෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක විප්පයුක්ක අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්භෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙමි එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමුප්පන්නෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං,

ආහාර සහජාත නික්ඛය කලමි අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, න ආරම්භෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න විපාකෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමුප්පන්නෙ තිණි, න විප්පයුක්ක තිණි, නො නක්ඛියා සත්ත, නො විගතෙ සත්ත,

ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය කලමි අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න ආරම්භෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න විපාකෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමුප්පන්නෙ එකං, න විප්පයුක්ක තිණි, නො නක්ඛියා තිණි, නො විගතෙ තිණි.

ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය කලමි සමුප්පන්න අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න අරම්භෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි,

න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුක්තෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත අනුඤ්ඤාමඤ්ඤා නිසස්ස කම්ම විපාක විපායුක්ත අත්ථි අවිගතතති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුක්තෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත නිසස්ස ඉන්ද්‍රිය අත්ථි අවිගතතති න හෙතුයා සත්ත, න ආරම්මණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අනුඤ්ඤාමඤ්ඤා තිණි, න උපනිස්සයෙ සත්ත, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමමෙ සත්ත, න විපාකෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුක්තෙ තිණි, න විපායුක්තෙ තිණි, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත.

ආහාර සහජාත අනුඤ්ඤාමඤ්ඤා නිසස්ස ඉන්ද්‍රිය අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනිස්සයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සම්පයුක්තෙ එකං, න විපායුක්තෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

ආහාර සහජාත අනුඤ්ඤාමඤ්ඤා නිසස්ස ඉන්ද්‍රිය සම්පයුක්ත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනිස්සයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න විපායුක්තෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

ආහාර සහජාත නිසස්ස ඉන්ද්‍රිය විපායුක්ත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනිස්සයෙ තිණි.

න පුරෙජානෙ තීණි, න පච්ඡාජානෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමමෙ තීණි, න විපාකෙ තීණි, න ඝාතෙ තීණි, න මග්ගෙ තීණි, න සමපයුක්කෙ තීණි, නො නත්ථියා තීණි, නො විගතෙ තීණි.

ආහාර සහජාත නිසස්ස විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ඝාතෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපායුක්කෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ඝාතෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, න විපායුක්කෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස විපාක ඉන්ද්‍රිය සමපයුක්කෙ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ඝාතෙ එකං, න මග්ගෙ එකං, න විපායුක්කෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත නිසස්ස විපාක ඉන්ද්‍රිය විපායුක්කෙ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ඝාතෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස විපාක ඉන්ද්‍රිය විපායුක්කෙ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න ඝාතෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්කෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආහාරාධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය අස්ථි අවිගතතති න හෙතුයා සත්ත, න ආරම්භණෙ සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනිස්සයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කම්මෙ සත්ත, න විපාකෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුතෙ තිණි, න විපයුතෙ තිණි, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත.

ආහාරාධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ඉන්ද්‍රිය සම්පයුත අස්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනිස්සයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කම්මෙ තිණි, න විපාකෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න විපයුතෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

ආහාරාධිපති සහජාත නිසසය ඉන්ද්‍රිය විපයුත අස්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනිස්සයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කම්මෙ තිණි, න විපාකෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සම්පයුතෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

ආහාරාධිපති සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය අස්ථි අවිගතතති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කම්මෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, න විපයුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ආහාරාධිපති සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ඉන්ද්‍රිය සම්පයුත අස්ථි අවිගතතති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කම්මෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න විපයුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ආභාරාධිපති සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය විප්පයුතෙ අත්ථි අවිගතනති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤා තිණි, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙම එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ආභාර මූලකං.

ඉන්ද්‍රිය මූලකං.

ඉන්ද්‍රියපච්චියා න හෙතුයා සත්ත, න ආරම්භණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤා තිණි, න නික්ඛයෙ එකං, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කලෙම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුතෙ තිණි, න විප්පයුතෙ තිණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

ඉන්ද්‍රිය අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, න ආරම්භණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤා තිණි, න නික්ඛයෙ එකං, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කලෙම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුතෙ තිණි, න විප්පයුතෙ තිණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

ඉන්ද්‍රිය නික්ඛය අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, න ආරම්භණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤා තිණි, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කලෙම සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුතෙ තිණි, න විප්පයුතෙ තිණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

ඉන්ද්‍රිය නික්ඛය විප්පයුතෙ අත්ථි අවිගතනති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤා තිණි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න උපනික්ඛයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඝාතෙ තිණි, න මග්ගෙ තිණි, න සමපයුනෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය නික්ඛය පුරෙජාන විපායුත අත්ථි අවිගතතති න හෙතුයා එකං, න ආරම්මණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න, සමනන්තරෙ එකං, න සහජානෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමමෙ එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඝාතෙ එකං, න මග්ගෙ එකං, න සමපයුනෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාන නික්ඛය අත්ථි අවිගතතති න හෙතුයා සත්ත. න ආරම්මණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමමෙ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඝාතෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුනෙ තිණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

ඉන්ද්‍රිය සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඝාතෙ තිණි, න මග්ගෙ තිණි, න සමපයුනෙ එකං, න විපායුතෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය සමපයුත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඝාතෙ තිණි, න මග්ගෙ තිණි, න විපායුතෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාන නික්ඛය විපායුත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න සමනන්තරෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්‍ෂයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විජාතෙ තිණි, න ආභාරෙ තිණි, න ක්කාතෙ තිණි, න මග්ගෙ තිණි, න සම්පයුතෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

ඉද්දිය සහජාත නික්‍ෂය විජාත අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න මඤ්ඤ ඤෙඤ්ඤ එකං, න උපනික්‍ෂයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, න විජායුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ඉද්දිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්‍ෂය විජාත අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්‍ෂයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, න විජායුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ඉද්දිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්‍ෂය විජාත සම්පයුත අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනික්‍ෂයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න විජායුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ඉද්දිය සහජාත නික්‍ෂය විජාත විජායුත අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්‍ෂයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

ඉද්දිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්‍ෂය විජාත විජායුත අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න අනන්තරෙ එකං, න සමන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආපෙච්චනෙ එකං, න කල්ලෙ එකං, න ආභාරෙ එකං, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, නො නක්ඛියා එකං, නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත නික්ඛය මග්ග අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, න ආරද්ධිමෙස සත්ත, සංඛිත්තං. නො විගතෙ සත්ත, ඉන්ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය මග්ග අත්ථි අවිගතනති න හෙතුයා තිණි, සංඛිත්තං. නො විගතෙ තිණි, ඉන්ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය මග්ග සම්පයුත අත්ථි අවිගතනති න හෙතුයා තිණි, සංඛිත්තං. නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත නික්ඛය මග්ග විපයුත අත්ථි අවිගතනති න න හෙතුයා තිණි, සංඛිත්තං. නො විගතෙ තිණි, ඉන්ද්‍රිය සහජාත නික්ඛය විපාක මග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, සංඛිත්තං. නො විගතෙ එකං, ඉන්ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක මග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක මග්ග සම්පයුත අත්ථි අවිගතනති න හෙතුයා එකං, සංඛිත්තං. නො විගතෙ එකං, ඉන්ද්‍රිය සහජාත නික්ඛය විපාක මග්ග විපයුත අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක මග්ග විපයුත අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං, ඉන්ද්‍රිය සහජාත නික්ඛය ක්කාත අත්ථි අවිගතනති න හෙතුයා සත්ත -පෙ- නො විගතෙ සත්ත.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය ක්කාත අත්ථි අවිගතනති න හෙතුයා තිණි -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය ක්කාත සම්පයුත අත්ථි අවිගතනති න හෙතුයා තිණි -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත නික්ඛය ක්කාත විපයුත අත්ථි අවිගතනති න හෙතුයා තිණි -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත නික්ඛය විපාක ක්කාත අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක ඤාන අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක ඤාන සම්ප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත නිසස්ස විපාක ඤාන විප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක ඤාන විප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත නිසස්ස ඤාන මග්ග අත්ථි අවිගතනති න හෙතුයා සත්තං -පෙ- නො විගතෙ සත්තං.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස ඤාන මග්ග අත්ථි අවිගතනති න හෙතුයා තිණි -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස ඤාන මග්ග සම්ප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා තිණි -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත නිසස්ස ඤාන මග්ග විප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත නිසස්ස විපාක ඤාන මග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක ඤාන මග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං,

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක ඤාන මග්ග සම්ප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත නිසස්ස විපාක ඤාන මග්ග විප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක ඤාන මග්ග විප්‍රසන්න අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත නිසස්ස ආභාර අත්ථි අවිගතනති න හෙතුයා සත්තං -පෙ- නො විගතෙ සත්තං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ඉන්ද්‍රිය සහජාත අනුකූලකෘත නිසසය ආහාර අතී අවිගතනනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත අනුකූලකෘත නිසසය ආහාර සමපයුක්ත අතී අවිගතනනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත නිසසය ආහාර විපාකයුක්ත අතී අවිගතනනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාත නිසසය විපාක ආහාර අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අනුකූලකෘත නිසසය විපාක ආහාර අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං,

ඉන්ද්‍රිය සහජාත අනුකූලකෘත නිසසය විපාක ආහාර සමපයුක්ත අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත නිසසය විපාක ආහාර විපාකයුක්ත අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය සහජාත අනුකූලකෘත නිසසය විපාක ආහාර විපාකයුක්ත අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසසය ආහාර අතී අවිගතනනි න හෙතුයා සත්ත, -පෙ- නො විගතෙ සත්ත.

ඉන්ද්‍රියාධිපති සහජාත අනුකූලකෘත නිසසය ආහාර සමපයුක්ත අතී අවිගතනනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසසය ආහාර විපාකයුක්ත අතී අවිගතනනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසසය විපාක ආහාර අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රියාධිපති සහජාත අනුකූලකෘත නිසසය විපාක ආහාර සමපයුක්ත අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසසය විපාක ආහාර විපාකයුක්ත අතී අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසංසය මග්ග අත්ථි අවිගතතති න හෙතුයා සත්ත, -පෙ- නො විගතෙ සත්ත.

ඉන්ද්‍රියාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසංසය මග්ග විපාකයුක්ත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසංසය විපාක මග්ග අත්ථි අවිගතතති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රියාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය විපාක මග්ග සමපයුක්ත අත්ථි අවිගතතති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රියාධිපති සහජාත නිසංසය විපාක මග්ග විපාකයුක්ත අත්ථි අවිගතතති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය හෙතු සහජාත නිසංසය මග්ග අත්ථි අවිගතතති න ආරමුඛණෙ වත්තාරි, -පෙ- නො විගතෙ වත්තාරි.

ඉන්ද්‍රිය හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය මග්ග අත්ථි අවිගතතති න ආරමුඛණෙ දො, -පෙ- නො විගතෙ දො.

ඉන්ද්‍රිය හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතති න ආරමුඛණෙ දො, -පෙ- නො විගතෙ දො.

ඉන්ද්‍රිය හෙතු සහජාත නිසංසය මග්ග විපාකයුක්ත අත්ථි අවිගතතති න ආරමුඛණෙ දො, -පෙ- නො විගතෙ දො.

ඉන්ද්‍රිය හෙතු සහජාත නිසංසය විපාක මග්ග අත්ථි අවිගතතති න ආරමුඛණෙ එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය විපාක මග්ග අත්ථි අවිගතතති න ආරමුඛණෙ එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය විපාක මග්ග සමපයුක්ත අත්ථි අවිගතතති න ආරමුඛණෙ එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය හෙතු සහජාත නිසංසය විපාක මග්ග විපාකයුක්ත අත්ථි අවිගතතති න ආරමුඛණෙ එකං, -පෙ- නො විගතෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ඉන්ද්‍රිය හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක මග්ග විප්පයුක්ත අත්ථි අවිගතනනි න ආරම්භණෙ එකං, -පෙ- නො විගතෙ එකං.

ඉන්ද්‍රිය හේතාධිපති සහජාත නික්ඛය මග්ග අත්ථි අවිගතනනි න ආරම්භණෙ වත්ථාරි, න අනන්තරෙ වත්ථාරි, න සමන්තන්තරෙ වත්ථාරි, න අඤ්ඤාමඤ්ඤා දෙව, න උපනික්ඛයෙ වත්ථාරි, න පුරෙජාතෙ වත්ථාරි, න පච්ඡාජාතෙ වත්ථාරි, න ආසෙවනෙ වත්ථාරි, න කමෙම වත්ථාරි, න විපාකෙ වත්ථාරි, න ආභාරෙ වත්ථාරි, න ක්කානෙ වත්ථාරි, න සමුප්පයනෙ දෙව, න විප්පයුක්තෙ දෙව, නො නත්ථියා වත්ථාරි, නො විගතෙ වත්ථාරි.

ඉන්ද්‍රිය හේතාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය මග්ග සමුප්පයන අත්ථි අවිගතනනි න ආරම්භණෙ දෙව, න අනන්තරෙ දෙව, න සමන්තන්තරෙ දෙව, න උපනික්ඛයෙ දෙව, න පුරෙජාතෙ දෙව, න පච්ඡාජාතෙ දෙව, න ආසෙවනෙ දෙව, න කමෙම දෙව, න විපාකෙ දෙව, න ආභාරෙ දෙව, න ක්කානෙ දෙව, න විප්පයුක්තෙ දෙව, නො නත්ථියා දෙව, නො විගතෙ දෙව.

ඉන්ද්‍රිය හේතාධිපති සහජාත නික්ඛය මග්ග විප්පයුක්ත අත්ථි අවිගතනනි න ආරම්භණෙ දෙව, න අනන්තරෙ දෙව, න සමන්තන්තරෙ දෙව, න අඤ්ඤාමඤ්ඤා දෙව, න උපනික්ඛයෙ දෙව, න පුරෙජාතෙ දෙව, න පච්ඡාජාතෙ දෙව, න ආසෙවනෙ දෙව, න කමෙම දෙව, න විපාකෙ දෙව, න ආභාරෙ දෙව, න ක්කානෙ දෙව, න සමුප්පයනෙ දෙව, නො නත්ථියා දෙව, නො විගතෙ දෙව.

ඉන්ද්‍රිය හේතාධිපති සහජාත නික්ඛය විපාක මග්ග අත්ථි අවිගතනනි න ආරම්භණෙ එකං, න අනන්තරෙ එකං, න සමන්තන්තරෙ එකං, න අඤ්ඤාමඤ්ඤා එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ක්කානෙ එකං, න සමුප්පයනෙ එකං, න විප්පයුක්තෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ඉන්ද්‍රිය හේතාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක මග්ග සමුප්පයන අත්ථි අවිගතනනි න ආරම්භණෙ එකං, න අනන්තරෙ එකං, න සමන්තන්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න ආභාරෙ එකං, න ක්කානෙ එකං, න විප්පයුක්තෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ඉන්ද්‍රිය හේතාධිපති සහජාත නික්ඛය විපාක මග්ග විප්පයුග්ග අත්ථි අවිගතනති න ආරම්භිණෙ එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ජාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමමි එකං, න ආභාරෙ එකං, න ක්ඛානෙ එකං, න සමපයුග්ගෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

ඉන්ද්‍රිය මූලකං.

කඛාන මූලකං

කඛානපච්චයා න හෙතුයා සත්ත, න ආරම්භිණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමමි සත්ත, න විපාකෙ සත්ත. න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුග්ගෙ තිණි, න විප්පයුග්ගෙ තිණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත,

කඛාන සහජාත නික්ඛය අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, -පෙ- නො විගතෙ සත්ත, කඛාන සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කඛාන සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය සමපයුග්ග අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කඛාන සහජාත නික්ඛය විප්පයුග්ග අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කඛාන සහජාත නික්ඛය විපාක අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කඛාන සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

කඛාන සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක සමපයුග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කඛාන සහජාත නික්ඛය විපාක විප්පයුග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කඛාන සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක විප්පයුග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කඛාන සහජාත නික්ඛය ඉන්ද්‍රිය අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, -පෙ- නො විගතෙ සත්ත, කඛාන සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය ඉන්ද්‍රිය අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කොත සහජාන අකුණුකුණු නිසසය ඉන්ද්‍රිය සමපයුක්ත අතී අවිගතනති න භෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කොත සහජාන නිසසය ඉන්ද්‍රිය විපපයුක්ත අතී අවිගතනති න භෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කොත සහජාන නිසසය විපාක ඉන්ද්‍රිය අතී අවිගතනති න භෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

කොන සහජාත අඤ්ඤාමඤ්ඤ නිසංය විපාක ඉන්ද්‍රිය අත් අවිගතතාති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කොන සහජාත අඤ්ඤාමඤ්ඤ නිසංය විපාක ඉන්ද්‍රිය සමප්පුත අත් අවිගතතාති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කොන සහජාත නිසංය විපාක ඉන්ද්‍රිය විප්පුත අත් අවිගතතාති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කොන සහජාත අඤ්ඤාමඤ්ඤ නිසංය විපාක ඉන්ද්‍රිය විප්පුත අත් අවිගතතාති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කොන සහජාත නිසංය මග්ග අත් අවිගතතාති න හෙතුයා සත්ත -පෙ- නො විගතෙ සත්ත. කොන සහජාත අඤ්ඤාමඤ්ඤ නිසංය මග්ග අත් අවිගතතාති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කොන සහජාත අඤ්ඤාමඤ්ඤ නිසංය මග්ග සමප්පුත අත් අවිගතතාති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කොන සහජාත නිසංය මග්ග විප්පුත අත් අවිගතතාති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, කොන සහජාත නිසංය විපාක මග්ග අත් අවිගතතාති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

කොන සහජාන අකුණුමකුණු නිසසය විපාක මග අපි අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කොන සහජාන අකුණුමකුණු නිසසය විපාක මග සමපයුත අපි අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කොන සහජාන නිසසය විපාක මග විපයුත අපි අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, කොන සහජාන අකුණුමකුණු නිසසය විපාක මග විපයුත අපි අවිගතනනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

කොන සහජාන නිසසය ඉන්ද්‍රිය මගහ අතී අවිගතනනි න
 හෙතුයා සනන -පෙ- නො විගතෙ සනන, කොන සහජාන
 අනුකුමකුකු නිසසය ඉන්ද්‍රිය මගහ අතී අවිගතනනි න හෙතුයා
 තීණි, -පෙ- නො විගතෙ තීණි, කොන සහජාන අනුකුමකුකු
 නිසසය ඉන්ද්‍රිය මගහ සමපයුතන අතී අවිගතනනි න හෙතුයා තීණි,

-පෙ- නො විගතෙ තිණි, ක්කාන සහජාන නික්ඛය ඉඤ්ඤ මග්ග විප්පයුත්ත අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

ක්කාන සහජාන නික්ඛය විපාක ඉඤ්ඤ මග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, ක්කාන සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක ඉඤ්ඤ මග්ග අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, ක්කාන සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක ඉඤ්ඤ මග්ග සමපයුත්ත අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, ක්කාන සහජාන නික්ඛය විපාක ඉඤ්ඤ මග්ග විප්පයුත්ත අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, ක්කාන සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක ඉඤ්ඤ මග්ග විප්පයුත්ත අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

ක්කාන මූලකං.

මග්ග මූලකං.

මග්ගපට්ඨයා න හෙතුයා සත්ත, න ආරමුඛණ සත්ත, න අධිපතියා සත්ත, න අනානාරෙ සත්ත, න සමනානාරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමුඛ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඉඤ්ඤෙ සත්ත, න ක්කානෙ සත්ත, න සමපයුත්තෙ තිණි, න විප්පයුත්තෙ තිණි, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

මග්ග සහජාන නික්ඛය අත්ථි අවිගතනති න හෙතුයා සත්ත, සංඛිත්තං, නො විගතෙ සත්ත, මග්ග සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය සමපයුත්ත අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාන නික්ඛය විප්පයුත්ත අත්ථි අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාන නික්ඛය විපාක අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, මග්ග සහජාන අඤ්ඤමඤ්ඤ නික්ඛය විපාක සමපයුත්ත අත්ථි අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග සහජාන නික්ඛය

විපාක විප්ලවය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, මග්ග සහජාත අකුසලමයානි නිසසය විපාක විප්ලවය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග සහජාත නිසසය ඉන්ද්‍රිය අතීත අවිගතනති න හෙතුයා සත්ත -පෙ- නො විගතෙ සත්ත, මග්ග සහජාත අකුසලමයානි නිසසය ඉන්ද්‍රිය අතීත අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාත අකුසලමයානි නිසසය ඉන්ද්‍රිය සම්ප්ලවය අතීත අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාත නිසසය ඉන්ද්‍රිය විප්ලවය අතීත අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග සහජාත අකුසලමයානි නිසසය විපාක ඉන්ද්‍රිය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග සහජාත අකුසලමයානි නිසසය විපාක ඉන්ද්‍රිය සම්ප්ලවය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, මග්ග සහජාත නිසසය විපාක ඉන්ද්‍රිය විප්ලවය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග සහජාත අකුසලමයානි නිසසය විපාක ඉන්ද්‍රිය විප්ලවය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග සහජාත නිසසය කුසලය අතීත අවිගතනති න හෙතුයා සත්ත -පෙ- නො විගතෙ සත්ත. මග්ග සහජාත අකුසලමයානි නිසසය කුසලය අතීත අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

මග්ග සහජාත අකුසලමයානි නිසසය කුසලය සම්ප්ලවය අතීත අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාත නිසසය කුසලය විප්ලවය අතීත අවිගතනති න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාත නිසසය විපාක කුසලය අතීත අවිගතනති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග සහජාත අකුසලමයානි නිසසය විපාක කුසලය අතීත අවිගතනති න හෙතුයා එකං. -පෙ- නො විගතෙ එකං, මග්ග සහජාත අකුසලමයානි නිසසය විපාක කුසලය සම්ප්ලවය අතීත

අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, මග්ග සහජාත නික්ඛය විපාක ක්කාන විපප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ක්කාන විපප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග සහජාත නික්ඛය ඉන්ද්‍රිය ක්කාන අත්ථි අවිගතතනි න හෙතුයා සත්ත -පෙ- නො විගතෙ සත්ත. මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය ඉන්ද්‍රිය ක්කාන අත්ථි අවිගතතනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි. මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය ඉන්ද්‍රිය ක්කාන සමප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි.

මග්ග සහජාත නික්ඛය ඉන්ද්‍රිය ක්කාන විපප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි, මග්ග සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය ක්කාන අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය ක්කාන අත්ථි අවිගතතනි න හෙතුයා එකං -පෙ- නො විගතෙ එකං. මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය ක්කාන සමප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය ක්කාන විපප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා එකං. -පෙ- නො විගතෙ එකං, මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය ක්කාන විපප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං, මහාධිපති සහජාත නික්ඛය ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි න හෙතුයා සත්ත, -පෙ- නො විගතෙ සත්ත.

මහාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය ඉන්ද්‍රිය සමප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා තිණි, -පෙ- නො විගතෙ තිණි. මහාධිපති සහජාත නික්ඛය ඉන්ද්‍රිය විපප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා තිණි -පෙ- නො විගතෙ තිණි, මහාධිපති සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං. මහාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය සමප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං. මහාධිපති සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය විපප්පුන අත්ථි අවිගතතනි න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග භෙතු සහජාත නික්ඛය ඉන්ද්‍රිය අත්ථි අවිගතතානි න ආරම්මණේ වත්ඨාරි, -පෙ- නො විගතෙ වත්ඨාරි, මග්ග භෙතු සහජාත අඤ්ඤා-මඤ්ඤා නික්ඛය ඉන්ද්‍රිය අත්ථි අවිගතතානි න ආරම්මණේ දො, -පෙ- නො විගතෙ දො. මග්ග භෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ දො, -පෙ- නො විගතෙ දො.

මග්ග භෙතු සහජාත නික්ඛය ඉන්ද්‍රිය විපායුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ දො, -පෙ- නො විගතෙ දො. මග්ග භෙතු සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග භෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග භෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග භෙතු සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය විපායුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග භෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය විපායුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග භෙතු අධිපති සහජාත නික්ඛය ඉන්ද්‍රිය අත්ථි අවිගතතානි න ආරම්මණේ වත්ඨාරි, -පෙ- නො විගතෙ වත්ඨාරි, මග්ග භෙතාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ දො, -පෙ- නො විගතෙ දො.

මග්ග භෙතාධිපති සහජාත නික්ඛය ඉන්ද්‍රිය විපායුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ දො, -පෙ- නො විගතෙ දො, මග්ග භෙතාධිපති සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග භෙතාධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නික්ඛය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං. මග්ග භෙතාධිපති සහජාත නික්ඛය විපාක ඉන්ද්‍රිය විපායුක්ත අත්ථි අවිගතතානි න ආරම්මණේ එකං, -පෙ- නො විගතෙ එකං.

මග්ග මූලකං.

සමපයුත්ත මූලකං.

සමපයුත්තපච්චයා න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ක්කාමනෙ තිණි, න මග්ගෙ තිණි, න විප්පයුත්තෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

සමපයුත්ත සහජාත අනුඤ්ඤාමනුඤ්ඤා නික්ඛය අත්ථි අවිගතන්ති න හෙතුයා තිණි- සංඛින්නං. නො විගතෙ තිණි, සමපයුත්ත සහජාත අනුඤ්ඤාමනුඤ්ඤා නික්ඛය විපාක අත්ථි අවිගතන්ති න හෙතුයා එකං, -පෙ- නො විගතෙ එකං.

සමපයුත්ත මූලකං.

විපපයුත්ත මූලකං.

විපපයුත්තපච්චයා න හෙතුයා පඤ්ඤා, න ආරම්භණෙ පඤ්ඤා, න අධිපතියා පඤ්ඤා, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න සහජාතෙ තිණි, න අනුඤ්ඤාමනුඤ්ඤා පඤ්ඤා, න නික්ඛයෙ තිණි, න උපනික්ඛයෙ පඤ්ඤා, න පුරෙජාතෙ, තිණි, න පච්ඡාජාතෙ පඤ්ඤා, න ආසෙවනෙ පඤ්ඤා, න කමමෙ පඤ්ඤා, න විපාකෙ පඤ්ඤා, න ආභාරෙ පඤ්ඤා, න ඉන්ද්‍රියෙ පඤ්ඤා, න ක්කාමනෙ පඤ්ඤා, න මග්ගෙ පඤ්ඤා, න සමපයුත්තෙ පඤ්ඤා, නො නත්තියා පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා.

විපපයුත්ත අත්ථි අවිගතන්ති න හෙතුයා පඤ්ඤා, න ආරම්භණෙ පඤ්ඤා, න අධිපතියා පඤ්ඤා, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න සහජාතෙ පඤ්ඤා, න අනුඤ්ඤාමනුඤ්ඤා පඤ්ඤා, න නික්ඛයෙ තිණි, න උපනික්ඛයෙ පඤ්ඤා, න, පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ පඤ්ඤා, න ආසෙවනෙ පඤ්ඤා, න කමමෙ පඤ්ඤා, න විපාකෙ පඤ්ඤා, න ආභාරෙ පඤ්ඤා, න ඉන්ද්‍රියෙ පඤ්ඤා, න ක්කාමනෙ පඤ්ඤා, න මග්ගෙ පඤ්ඤා, න සමපයුත්තෙ පඤ්ඤා, නො නත්තියා පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා.

විපපයුත්ත නික්ඛය අත්ථි අවිගතන්ති න හෙතුයා පඤ්ඤා, න ආරම්භණෙ පඤ්ඤා, න අධිපතියා පඤ්ඤා, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න සහජාතෙ තිණි, න අනුඤ්ඤාමනුඤ්ඤා පඤ්ඤා,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න උපනික්‍ෂයෙ පඤ්ච, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ පඤ්ච, න ආසෙවනෙ පඤ්ච, න කම්මෙ පඤ්ච, න විපාකෙ පඤ්ච, න ආභාරෙ පඤ්ච, න ඉන්ද්‍රියෙ පඤ්ච, න ඝාතනෙ පඤ්ච, න මග්ගෙ පඤ්ච, න සමපසුකෙ පඤ්ච, නො නත්තියා පඤ්ච, නො විගතෙ පඤ්ච.

විපසුක නික්‍ෂය අධිපති නික්‍ෂය අත් අවිගතතති න හෙතුයා වත්තාරි, න ආරම්මණෙ වත්තාරි, න අනන්තරෙ වත්තාරි, න සමන්තරෙ වත්තාරි, න සහජාතෙ ඵකං, න අඤ්ඤමඤ්ඤ වත්තාරි, න උපනික්‍ෂයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ වත්තාරි, න ආසෙවනෙ වත්තාරි, න කම්මෙ වත්තාරි, න විපාකෙ වත්තාරි, න ආභාරෙ වත්තාරි, න ඉන්ද්‍රියෙ වත්තාරි, න ඝාතනෙ වත්තාරි, න මග්ගෙ වත්තාරි, න සමපසුකෙ වත්තාරි නො නත්තියා වත්තාරි, නො විගතෙ වත්තාරි.

විපසුක නික්‍ෂය ඉන්ද්‍රිය අත් අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තරෙ තිණි, න සහජාතෙ ඵකං, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්‍ෂයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කම්මෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඝාතනෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

විපසුක පච්ඡාජාත අත් අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්‍ෂයෙ තිණි, න උපනික්‍ෂයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කම්මෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඝාතනෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

විපසුක නික්‍ෂය පුරෙජාත අත් අවිගතතති න හෙතුයා තිණි, න ආරම්මණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්‍ෂයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කම්මෙ තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඝාතනෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විප්පයුක්ත ආරම්භණ නික්ඛය පුරෙජාත අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනිත්තරෙ තිණි, න සමනත්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ක්කාතෙ තිණි, න මග්ගෙ තිණි, න සමපයුක්තෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

විප්පයුක්ත ආරම්භණාධිපති නික්ඛය උපනික්ඛය පුරෙජාත අත්ථි අවිගතතති න හෙතුයා එකං, න අනිත්තරෙ එකං, න සමනත්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්තෙ එකං නො නත්ථියා එකං, නො විගතෙ එකං.

විප්පයුක්ත නික්ඛය පුරෙජාත ඉන්ද්‍රිය අත්ථි අවිගතතති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනිත්තරෙ එකං, න සමනත්තරෙ එකං, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනික්ඛයෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ක්කාතෙ එකං, න මග්ගෙ එකං, න සමපයුක්තෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

විප්පයුක්ත සහජාත නික්ඛය අත්ථි අවිගතතති න හෙතුයා තිණි, න ආරම්භණෙ තිණි, න අධිපතියා තිණි, න අනිත්තරෙ තිණි, න සමනත්තරෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ක්කාතෙ තිණි, න මග්ගෙ තිණි, න සමපයුක්තෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

විප්පයුක්ත සහජාත අඤ්ඤමඤ්ඤ නික්ඛය අත්ථි අවිගතතති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනිත්තරෙ එකං, න සමනත්තරෙ එකං, න උපනික්ඛයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න කලෙම් එක, න විපාකෙ එක, න ආභාරෙ එක, න ඉන්ද්‍රියෙ එක, න ක්‍රියානෙ එක, න මගෙහි එක, න සම්ප්‍රයුක්ත එක, නො නැතියා එක, නො විගතෙ එක.

විප්‍රසූත සහජාත නික්ඛය විපාක අත්ථි අවිගතතත්ථි න හෙතුයා එක, න ආරම්භෙණ එක, න අධිපතියා එක, න අනන්තරෙ එක, න සමනන්තරෙ එක, න අනුක්‍රමකෙණ එක, න උපනික්ඛයෙ එක, න පුරෙජාතෙ එක, න පච්ඡාජාතෙ එක, න ආසෙවනෙ එක, න කලෙම් එක, න ආභාරෙ එක, න ඉන්ද්‍රියෙ එක, න ක්‍රියානෙ එක, න මගෙහි එක, න සම්ප්‍රයුක්ත එක, නො නැතියා එක, නො විගතෙ එක.

විප්‍රසූත සහජාත අනුක්‍රමකෙණ නික්ඛය විපාක අත්ථි අවිගතතත්ථි න හෙතුයා එක, න ආරම්භෙණ එක, න අධිපතියා එක, න අනන්තරෙ එක, න සමනන්තරෙ එක, න උපනික්ඛයෙ එක, න පුරෙජාතෙ එක, න පච්ඡාජාතෙ එක, න ආසෙවනෙ එක, න කලෙම් එක, න ආභාරෙ එක, න ඉන්ද්‍රියෙ එක, න ක්‍රියානෙ එක, න මගෙහි එක, න සම්ප්‍රයුක්ත එක, නො නැතියා එක, නො විගතෙ එක.

විප්‍රසූත මූලක.

අත්ථිපච්චය මූලක.

අත්ථිපච්චයා න හෙතුයා තෙරස, න ආරම්භෙණ තෙරස, න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමනන්තරෙ තෙරස, න සහජාතෙ සත්ත, න අනුක්‍රමකෙණ සත්ත, න නික්ඛයෙ සත්ත, න උපනික්ඛයෙ තෙරස, න පුරෙජාතෙ නච, න පච්ඡාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කලෙම් තෙරස, න විපාකෙ තෙරස, න ආභාරෙ තෙරස, න ඉන්ද්‍රියෙ තෙරස, න ක්‍රියානෙ තෙරස, න මගෙහි තෙරස, න සම්ප්‍රයුක්ත සත්ත, න විප්‍රසූතෙ පඤ්ඤා, නො නැතියා තෙරස, නො විගතෙ තෙරස.

අත්ථි අවිගතතත්ථි න හෙතුයා තෙරස, න ආරම්භෙණ තෙරස, න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමනන්තරෙ තෙරස, න සහජාතෙ සත්ත, න අනුක්‍රමකෙණ සත්ත, න නික්ඛයෙ සත්ත, න උපනික්ඛයෙ තෙරස, න පුරෙජාතෙ නච, න පච්ඡාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කලෙම් තෙරස, න විපාකෙ තෙරස, න ආභාරෙ තෙරස, න ඉන්ද්‍රියෙ තෙරස, න ක්‍රියානෙ තෙරස, න මගෙහි තෙරස, න සම්ප්‍රයුක්ත සත්ත, න විප්‍රසූතෙ පඤ්ඤා, නො නැතියා තෙරස, නො විගතෙ තෙරස.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අපී නිසස්ස අවිගතන්ති න හෙතුයා තෙරස, න ආරම්භේ තෙරස, න අධිපතියා තෙරස, න අනන්තරෙ තෙරස, න සමනන්තරෙ තෙරස, න සහජාතෙ තීණි, න අඤ්ඤමඤ්ඤ සත්ත, න උපනිසස්සයෙ තෙරස, න පුරෙජාතෙ නව, න පච්ජාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කමෙමි තෙරස, න විපාකෙ තෙරස, න ආභාරෙ තෙරස, න ඉඤ්ඤයෙ තෙරස, න ඤානෙ තෙරස, න මග්ගෙ තෙරස, න සම්පයුක්තෙ සත්ත, න විපයුක්තෙ තීණි, නො නාසීයා තෙරස, නො විගතෙ තෙරස.

අපී අධිපතී අවිගතන්ති න හෙතුයා අට්ඨ, න ආරම්භේ සත්ත, න අනන්තරෙ අට්ඨ, න සමනන්තරෙ අට්ඨ, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ චක්ඛාරී, න නිසස්සයෙ එකං, න උපනිසස්සයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ අට්ඨ, න ආසෙවනෙ අට්ඨ, න කමෙමි අට්ඨ, න විපාකෙ අට්ඨ, න ආභාරෙ අට්ඨ, න ඉඤ්ඤයෙ අට්ඨ, න ඤානෙ අට්ඨ, න මග්ගෙ අට්ඨ, න සම්පයුක්තෙ චක්ඛාරී, න විපයුක්තෙ චක්ඛාරී, නො නාසීයා අට්ඨ, නො විගතෙ අට්ඨ.

අපී අධිපතී නිසස්ස අවිගතන්ති න හෙතුයා අට්ඨ, න ආරම්භේ සත්ත, න අනන්තරෙ අට්ඨ, න සමනන්තරෙ අට්ඨ, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ චක්ඛාරී, න උපනිසස්සයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ අට්ඨ, න ආසෙවනෙ අට්ඨ, න කමෙමි අට්ඨ, න විපාකෙ අට්ඨ, න ආභාරෙ අට්ඨ, න ඉඤ්ඤයෙ අට්ඨ, න ඤානෙ අට්ඨ, න මග්ගෙ අට්ඨ, න සම්පයුක්තෙ චක්ඛාරී, න විපයුක්තෙ තීණි, නො නාසීයා අට්ඨ, නො විගතෙ අට්ඨ.

අපී ආභාර අවිගතන්ති න හෙතුයා සත්ත, න ආරම්භේ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ තීණි, න නිසස්සයෙ එකං, න උපනිසස්සයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ජාජාතෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙමි සත්ත, න විපාකෙ සත්ත, න ඉඤ්ඤයෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුක්තෙ තීණි, න විපයුක්තෙ තීණි, නො නාසීයා සත්ත, නො විගතෙ සත්ත.

අපී ඉඤ්ඤ අවිගතන්ති න හෙතුයා සත්ත, න ආරම්භේ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජාතෙ එකං, න අඤ්ඤමඤ්ඤ තීණි, න නිසස්සයෙ

එක, න උපනිසස්සයෙ සත්ත, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙමි සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුනෙ තීණි, න විපපයුනෙ තීණි, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත.

අත්ති නිසස්සය ඉන්ද්‍රිය අවිගතතති න හෙතුයා සත්ත, න ආරම්මණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න සහජානෙ එක, න අඤ්ඤමයොඤ්ඤ තීණි, න උපනිසස්සයෙ සත්ත, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ සත්ත, න ආසෙවනෙ සත්ත, න කමෙමි සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සමපයුනෙ තීණි, න විපපයුනෙ තීණි, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත.

අත්ති විපපයුන අවිගතතති න හෙතුයා පඤ්ඤ, න ආරම්මණෙ පඤ්ඤ, න අධිපතියා පඤ්ඤ, න අනන්තරෙ පඤ්ඤ, න සමනන්තරෙ පඤ්ඤ, න සහජානෙ පඤ්ඤ, න අඤ්ඤමයොඤ්ඤ පඤ්ඤ, න නිසස්සයෙ තීණි, න උපනිසස්සයෙ පඤ්ඤ, න පුරෙජානෙ තීණි, න පච්ඡාජානෙ පඤ්ඤ, න ආසෙවනෙ පඤ්ඤ, න කමෙමි පඤ්ඤ, න විපාකෙ පඤ්ඤ, න ආභාරෙ පඤ්ඤ, න ඉන්ද්‍රියෙ පඤ්ඤ, න ඤානෙ පඤ්ඤ, න මග්ගෙ පඤ්ඤ, න සමපයුනෙ පඤ්ඤ, නො නත්තියා පඤ්ඤ, නො විගතෙ පඤ්ඤ.

අත්ති නිසස්සය විපපයුන අවිගතතති න හෙතුයා පඤ්ඤ, න ආරම්මණෙ පඤ්ඤ, න අධිපතියා පඤ්ඤ, න අනන්තරෙ පඤ්ඤ, න සමනන්තරෙ පඤ්ඤ, න සහජානෙ තීණි, න අඤ්ඤමයොඤ්ඤ පඤ්ඤ, න උපනිසස්සයෙ පඤ්ඤ, න පුරෙජානෙ තීණි, න පච්ඡාජානෙ පඤ්ඤ, න ආසෙවනෙ පඤ්ඤ, න කමෙමි පඤ්ඤ, න විපාකෙ පඤ්ඤ, න ආභාරෙ පඤ්ඤ, න ඉන්ද්‍රියෙ පඤ්ඤ, න ඤානෙ පඤ්ඤ, න මග්ගෙ පඤ්ඤ, න සමපයුනෙ පඤ්ඤ, නො නත්තියා පඤ්ඤ, නො විගතෙ පඤ්ඤ.

අත්ති අධිපති නිසස්සය විපපයුන අවිගතතති න හෙතුයා චක්ඛාරි, න ආරම්මණෙ තීණි, න අනන්තරෙ චක්ඛාරි, න සමනන්තරෙ චක්ඛාරි, න සහජානෙ එක, න අඤ්ඤමයොඤ්ඤ චක්ඛාරි, න උපනිසස්සයෙ තීණි, න පුරෙජානෙ තීණි, න පච්ඡාජානෙ චක්ඛාරි, න ආසෙවනෙ චක්ඛාරි, න කමෙමි චක්ඛාරි, න විපාකෙ

වක්කාරි, න ආභාරෙ වක්කාරි, න ඉන්ද්‍රියෙ වක්කාරි, න ඤානෙ වක්කාරි, න මග්ගෙ වක්කාරි, න සමපසුකෙ වක්කාරි, නො නක්ඛියා වක්කාරි, නො විගතෙ වක්කාරි.

අත්ථි නික්ඛය ඉන්ද්‍රිය විප්පසුක අවිගතතති න හෙතුයා තිණි, න ආරම්බණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ ඵකං, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කලෙච තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නක්ඛියා තිණි, නො විගතෙ තිණි.

අත්ථි පච්ඡාජාත විප්පසුක අවිගතතති න හෙතුයා තිණි, න ආරම්බණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්ඛයෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පුරෙජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කලෙච තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නක්ඛියා තිණි, නො විගතෙ තිණි.

අත්ථි පුරෙජාත අවිගතතති න හෙතුයා තිණි, න ආරම්බණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නික්ඛයෙ තිණි, න උපනික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කලෙච තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, න විප්පසුකෙ තිණි, නො නක්ඛියා තිණි, නො විගතෙ තිණි.

අත්ථි නික්ඛය පුරෙජාත විප්පසුක අවිගතතති න හෙතුයා තිණි, න ආරම්බණෙ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජාතෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනික්ඛයෙ තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කලෙච තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නක්ඛියා තිණි, නො විගතෙ තිණි.

අත්ථි ආරම්බණ පුරෙජාත අවිගතතති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි,

න සහජානෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න නිසසයෙ තිණි, න උපනිසසයෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කලෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, න විපසුකෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

අත්ථි ආරමුඛොධිපති නිසසය පුරෙජාන විපසුකෙ අවිගතතති න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න සහජානෙ තිණි, න අඤ්ඤමඤ්ඤ තිණි, න උපනිසසයෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කලෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපසුකෙ තිණි, නො නත්ථියා තිණි, නො විගතෙ තිණි.

අත්ථි ආරමුඛොධිපති උපනිසසය පුරෙජාන අවිගතතති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජානෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න නිසසයෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, න විපසුකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අත්ථි ආරමුඛොධිපති නිසසය උපනිසසය පුරෙජාන විපසුකෙ අවිගතතති න හෙතුයා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජානෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අත්ථි නිසසය පුරෙජාන ඉන්ද්‍රිය විපසුකෙ අවිගතතති න හෙතුයා එකං, න අරමුඛෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න සහජානෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිසසයෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කලෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපසුකෙ එකං, නො නත්ථියා එකං, නො විගතෙ එකං.

අස්සී සහජාන නිසසස අවිගතනති න හෙතුයා නව, න ආරමුඛෙණ නව, න අධිපතියා නව, න අනන්තරෙ නව, න සමනන්තරෙ නව, න අනුකූලමනෙක පඤ්ඤා, න උපනිසසයෙ නව, න පුරෙජානෙ නව, න පච්ඡාජානෙ නව, න ආසෙවනෙ නව, න කමෙම නව, න විපාකෙ නව, න ආභාරෙ නව, න ඉන්ද්‍රියෙ නව, න ඤානෙ නව, න මග්ගෙ නව, න සමපයුනෙ පඤ්ඤා, න විපයුනෙ තිණි, නො නත්තියා නව, නො විගතෙ නව.

අස්සී සහජාන අනුකූලමනෙක නිසසස අවිගතනති න හෙතුයා තිණි, න ආරමුඛෙණ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනිසසයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපයුනෙ එකං, න විපයුනෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

අස්සී සහජාන අනුකූලමනෙක නිසසස සමපයුනෙ අවිගතනති න හෙතුයා තිණි, න ආරමුඛෙණ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න උපනිසසයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න විපයුනෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

අස්සී සහජාන නිසසස විපයුනෙ අවිගතනති න හෙතුයා තිණි, න ආරමුඛෙණ තිණි, න අධිපතියා තිණි, න අනන්තරෙ තිණි, න සමනන්තරෙ තිණි, න අනුකූලමනෙක තිණි, න උපනිසසයෙ තිණි, න පුරෙජානෙ තිණි, න පච්ඡාජානෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න ආභාරෙ තිණි, න ඉන්ද්‍රියෙ තිණි, න ඤානෙ තිණි, න මග්ගෙ තිණි, න සමපයුනෙ තිණි, නො නත්තියා තිණි, නො විගතෙ තිණි.

අස්සී සහජාන අනුකූලමනෙක නිසසස විපයුනෙ අවිගතනති න හෙතුයා එකං, න ආරමුඛෙණ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිසසයෙ එකං, න පුරෙජානෙ එකං, න පච්ඡාජානෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සමපයුනෙ එකං, නො නත්තියා එකං, නො විගතෙ එකං.

අතී සහජාත නිසස්ස වීපාක අවිගතනති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කම්මෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, න විපයුතෙ එකං, නො නත්තියා එකං, නො වීගතෙ එකං.

අතී සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස වීපාක අවිගතනති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කම්මෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, න විපයුතෙ එකං, නො නත්තියා එකං, නො වීගතෙ එකං.

අතී සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස වීපාක සම්පයුතෙ අවිගතනති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කම්මෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න විපයුතෙ එකං, නො නත්තියා එකං, නො වීගතෙ එකං.

අතී සහජාත නිසස්ස වීපාක විපයුතෙ අවිගතනති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න අඤ්ඤමඤ්ඤ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කම්මෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, නො නත්තියා එකං, නො වීගතෙ එකං.

අතී සහජාත අඤ්ඤමඤ්ඤ නිසස්ස වීපාක විපයුතෙ අවිගතනති න හෙතුයා එකං, න ආරම්භණෙ එකං, න අධිපතියා එකං, න අනන්තරෙ එකං, න සමනන්තරෙ එකං, න උපනිස්සයෙ එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කම්මෙ එකං, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ එකං, න සම්පයුතෙ එකං, නො නත්තියා එකං, නො වීගතෙ එකං.

අතීපච්චය මූලකං.

නාසීපච්චයා න හෙතුයා සත්ත, විගතපච්චයා න හෙතුයා සත්ත, නාසීපච්චයමි විගතපච්චයමි අනාත්තරපච්චයසද්දිසං, අවිගතපච්චයා න හෙතුයා තෙරස, යථා අසීපච්චයො විසාරිතො ඵං. අවිගතපච්චයො විසාරෙතබ්බො,

පඤ්ඤාචාරසස අනුලොමපච්චනියං.

න හෙතු මූලකං

න හෙතුපච්චයා ආරම්භණෙන නව, අධිපතියා දස, අනාත්තරෙ සත්ත, සමනාත්තරෙ සත්ත, සහජාතෙන නව, අඤ්ඤමඤ්ඤ තීණි, නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ නව, පුරෙජාතෙන තීණි, පච්ජාජාතෙන තීණි, ආසෙචනෙ තීණි, කලෙම්බ සත්ත, විජාතෙ ඵකං, ආභාරෙ සත්ත, ඉද්දියෙ සත්ත, ක්කාතෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙන තීණි, විපයුතෙන පඤ්ඤ, අසීයා තෙරස, නාසීයා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස, න හෙතුපච්චයා න ආරම්භණපච්චයා අධිපතියා සත්ත, අනාත්තරෙ සත්ත, සමනාත්තරෙ සත්ත, සහජාතෙන නව, අඤ්ඤමඤ්ඤ තීණි, නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ නව, පුරෙජාතෙන තීණි, පච්ජාජාතෙන තීණි, ආසෙචනෙ තීණි, කලෙම්බ සත්ත, විජාතෙ ඵකං, ආභාරෙ සත්ත, ඉද්දියෙ සත්ත, ක්කාතෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙන තීණි, විපයුතෙන පඤ්ඤ, අසීයා තෙරස, නාසීයා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතීපච්චයා අනාත්තරෙ සත්ත, සමනාත්තරෙ සත්ත, සහජාතෙන නව, අඤ්ඤමඤ්ඤ තීණි, නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ නව, පුරෙජාතෙන තීණි, පච්ජාජාතෙන තීණි, ආසෙචනෙ තීණි, කලෙම්බ සත්ත, විජාතෙ ඵකං, ආභාරෙ සත්ත, ඉද්දියෙ සත්ත, ක්කාතෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙන තීණි, විපයුතෙන පඤ්ඤ, අසීයා තෙරස, නාසීයා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස, න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතීපච්චයා න අනාත්තරපච්චයා න සමනාත්තරපච්චයා සහජාතෙන නව, අඤ්ඤමඤ්ඤ තීණි, නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ නව, පුරෙජාතෙන තීණි, පච්ජාජාතෙන තීණි, කලෙම්බ සත්ත, විජාතෙ ඵකං, ආභාරෙ සත්ත, ඉද්දියෙ සත්ත, ක්කාතෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙන තීණි, විපයුතෙන පඤ්ඤ, අසීයා තෙරස, අවිගතෙ තෙරස.

න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතීපච්චයා න අනාත්තරපච්චයා න සමනාත්තරපච්චයා න සහජාතපච්චයා අඤ්ඤමඤ්ඤ තීණි, නික්ඛයෙ තීණි, උපනික්ඛයෙ නව, පුරෙජාතෙන තීණි,

පව්‍යාජානෙ තීණි, කමෙම දො, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍යායුතෙකෙ පඤ්ඤා, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත.

න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තාරපච්චයා න සමනන්තාරපච්චයා න සහජාතපච්චයා න අද්‍යක්ෂමද්‍යක්ෂපච්චයා නිස්සයෙ තීණි, උපනිස්සයෙ නව, පුරෙජානෙ තීණි, පව්‍යාජානෙ තීණි, කමෙම දො, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍යායුතෙකෙ පඤ්ඤා, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත.

න හෙතුපච්චයා න ආරම්භපච්චයා (සංඛින්නං.) න අද්‍යක්ෂමද්‍යක්ෂ, පච්චයා න නිස්සයපච්චයා උපනිස්සයෙ නව, පව්‍යාජානෙ තීණි, කමෙම දො, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍යායුතෙකෙ තීණි, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා, න හෙතුපච්චයා න ආරම්භපච්චයා, (මූලකං සංඛින්නං.) න නිස්සයපච්චයා න උපනිස්සයපච්චයා න පුරෙජානෙපච්චයා පව්‍යාජානෙ තීණි, කමෙම දො, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍යායුතෙකෙ තීණි, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා, න හෙතුපච්චයා න ආරම්භපච්චයා (මූලකං සංඛින්නං.) න උපනිස්සයපච්චයා න පුරෙජානෙපච්චයා න පව්‍යාජාතපච්චයා කමෙම දො, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං,

න හෙතුපච්චයා න ආරම්භපච්චයා, (මූලකං සංඛින්නං.) න පව්‍යාජාතපච්චයා න ආසෙවනපච්චයා න කමපච්චයා න විපාකපච්චයා න ආභාරපච්චයා ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න හෙතුපච්චයා න ආරම්භපච්චයා, (මූලකං සංඛින්නං.) න ආභාරපච්චයා න ඝාතපච්චයා න මග්ගපච්චයා න සමපයුක්තපච්චයා න විප්‍යායුක්තපච්චයා නො නත්ථිපච්චයා නො විගතපච්චයා ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න හෙතුපච්චයා න ආරම්භපච්චයා, (මූලකං සංඛින්නං.) න විපාකපච්චයා න ඉන්ද්‍රියපච්චයා ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න හෙතුපච්චයා න ආරම්භපච්චයා, (මූලකං සංඛින්නං.) න ඉන්ද්‍රියපච්චයා න ඝාතපච්චයා න මග්ගපච්චයා න සමපයුක්තපච්චයා න විප්‍යායුක්තපච්චයා නො නත්ථිපච්චයා නො විගතපච්චයා ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං.

න හෙතු මූලකං.

න ආරම්භේ මූලකං

න ආරම්භේ පච්චයා හෙතුයා සත්ත, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා තිණි, නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, ආසෙවනෙ තිණි, කම්මෙ සත්ත, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කාමෙ සත්ත, මග්ගෙ සත්ත, සම්පයුතෙ තිණි, විප්පයුතෙ පඤ්ඤා, අත්තියා තෙරස, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

න ආරම්භේ පච්චයා න හෙතුපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා, න සහජාතපච්චයා න අඤ්ඤාමඤ්ඤාපච්චයා නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කම්මෙ ඥෙ, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්පයුතෙ පඤ්ඤා, අත්තියා සත්ත, අවිගතෙ සත්ත.

න ආරම්භේ මූලකං.

පට්ඨනියානුලොමං

න අධිපතිපච්චයා හෙතුයා සත්ත, ආරම්භේ නව, (යථා න හෙතු මූලකං එවං වික්ඛාරෙතඛං.)

න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා හෙතුයා සත්ත, ආරම්භේ නව, අධිපතියා නව, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා තිණි, නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කම්මෙ සත්ත, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කාමෙ සත්ත, මග්ගෙ සත්ත, සම්පයුතෙ තිණි, විප්පයුතෙ පඤ්ඤා, අත්තියා තෙරස, අවිගතෙ තෙරස.

න සමනන්තර පච්චයා න හෙතුපච්චයා න ආරම්භේ පච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සහජාත පච්චයා න අඤ්ඤාමඤ්ඤාපච්චයා නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කම්මෙ ඥෙ, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්පයුතෙ පඤ්ඤා, අත්තියා සත්ත, අවිගතෙ සත්ත, (සංඛිතං.)

න සහජාතපච්චයා ආරම්භේ නව, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, ආසෙවනෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තීණි, කලෙම දො, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍රසුනෙ පඤ්ඤා, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත.

න සහජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, නිසසයෙ තීණි, උපනිසසයෙ නව, පුරෙජාතෙ තීණි, පච්ජාජාතෙ තීණි, ආසෙවනෙ තීණි, කලෙම දො, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍රසුනෙ පඤ්ඤා, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත

න සහජාතපච්චයා න හෙතුපච්චයා න ආරම්භණ පච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න අසුඤ්ඤාපච්චයා න නිසසය පච්චයා උපනිසසයෙ නව, පුරෙජාතෙ නව, පච්ජාජාතෙ තීණි, කලෙම දො, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍රසුනෙ තීණි, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා, (සංඛින්නං.)

න අසුඤ්ඤාපච්චයා හෙතුයා තීණි, ආරම්භණ නව, අධිපතියා අවධි, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ පඤ්ඤා, නිසසයෙ සත්ත, උපනිසසයෙ නව, පුරෙජාතෙ තීණි, පච්ජාජාතෙ තීණි, ආසෙවනෙ තීණි, කලෙම තීණි, විපාකෙ එකං, ආහාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ඤානෙ තීණි, මග්ගෙ තීණි, විප්‍රසුනෙ පඤ්ඤා, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත.

න අසුඤ්ඤාපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා අධිපතියා තීණි, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ පඤ්ඤා, නිසසයෙ සත්ත, උපනිසසයෙ නව, පුරෙජාතෙ තීණි, පච්ජාජාතෙ තීණි, ආසෙවනෙ තීණි, කලෙම තීණි, විපාකෙ එකං, ආහාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ඤානෙ තීණි, මග්ගෙ තීණි, විප්‍රසුනෙ පඤ්ඤා, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත.

න අසුඤ්ඤාපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාත පච්චයා නිසසයෙ තීණි, උපනිසසයෙ නව, පුරෙජාතෙ තීණි, පච්ජාජාතෙ තීණි, කලෙම දො, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්‍රසුනෙ පඤ්ඤා, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත, (සංඛින්නං.)

න නික්ඛයපච්චයා ආරම්භණෙන නව, අධිපතියා සත්ත, අනානරෙ සත්ත, සමනනනරෙ සත්ත, උපනික්ඛයෙ නව, පුරෙජානෙ තීණි, පච්ඡාජානෙ තීණි, ආසෙවනෙ තීණි, කමම ඥෙ, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපප්පුනෙ තීණි, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත.

න නික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා අනනනරෙ සත්ත, සමනනනරෙ සත්ත, උපනික්ඛයෙ නව, පච්ඡාජානෙ තීණි, ආසෙවනෙ තීණි, කමම ඥෙ, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපප්පුනෙ තීණි, අත්ථියා පඤ්ඤා, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ පඤ්ඤා.

න නික්ඛයපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනනනරපච්චයා න සමනනනරපච්චයා න සහජානපච්චයා න අඤ්ඤාමඤ්ඤාපච්චයා උපනික්ඛයෙ නව, පච්ඡාජානෙ තීණි, කමම ඥෙ, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපප්පුනෙ තීණි, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා, (සංඛිතං.)

න උපනික්ඛයපච්චයා හෙතුයා සත්ත, ආරම්භණෙන නව, අධිපතියා සත්ත, සහජානෙ නව, අඤ්ඤාමඤ්ඤා තීණි, නික්ඛයෙ තෙරස, පුරෙජානෙ තීණි, පච්ඡාජානෙ තීණි, කමම සත්ත, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත, මග්ගෙ සත්ත, සමප්පුනෙ තීණි, විපප්පුනෙ පඤ්ඤා, අත්ථියා තෙරස, අවිගතෙ තෙරස.

න උපනික්ඛය පච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනනනරපච්චයා න සමනනනරපච්චයා න සහජානපච්චයා නික්ඛයෙ තීණි, පුරෙජානෙ තීණි, පච්ඡාජානෙ තීණි, කමම ඥෙ, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපප්පුනෙ පඤ්ඤා, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත, (සංඛිතං.)

න පුරෙජානපච්චයා හෙතුයා සත්ත, ආරම්භණෙන නව, අධිපතියා දස, අනනනරෙ සත්ත, සමනනනරෙ සත්ත, සහජානෙ නව, අඤ්ඤාමඤ්ඤා තීණි, නික්ඛයෙ නව, උපනික්ඛයෙ නව, පච්ඡාජානෙ තීණි, ආසෙවනෙ තීණි, කමම සත්ත, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත, මග්ගෙ සත්ත, සමප්පුනෙ තීණි, විපප්පුනෙ තීණි, අත්ථියා නව, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ නව.

න පුරෙණපට්ඨයා න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නිස්සයෙ නව, උපනිස්සයෙ නව, පච්ඡාජාතෙ තිණි, ආසෙවනේ තිණි, කලෙම සත්ත, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කාමෙ සත්ත, මයො සත්ත, සම්පයුනෙ තිණි, විපයුනෙ තිණි, අත්තියා නව, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ නව.

න පුරෙණපට්ඨයා න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා න අධිපතිපට්ඨයා න අනන්තර පට්ඨයා න සමනන්තරපට්ඨයා න සහජාත පට්ඨයා න අඤ්ඤමඤ්ඤපට්ඨයා උපනිස්සයෙ නව, පච්ඡාජාතෙ, තිණි, කලෙම ඉද්ධ, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපයුනෙ තිණි, අත්තියා පඤ්ඤ, අවිගතෙ පඤ්ඤ, (සංඛින්නං.)

න පට්ඨාජාතපට්ඨයා හෙතුයා සත්ත, ආරම්භණ නව, අධිපතියා දස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නිස්සයෙ තෙරස, උපනිස්සයෙ නව, පුරෙණාතෙ තිණි, ආසෙවනෙ තිණි, කලෙම සත්ත, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කාමෙ සත්ත, මයො සත්ත, සම්පයුනෙ තිණි, විපයුනෙ පඤ්ඤ, අත්තියා තෙරස, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

න පච්ඡාජාතපට්ඨයා න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා න අවිගතපට්ඨයා න අනන්තරපට්ඨයා න සමනන්තරපට්ඨයා න සහජාතපට්ඨයා න අඤ්ඤමඤ්ඤපට්ඨයා නිස්සයෙ තිණි, උපනිස්සයෙ නව, පුරෙණාතෙ තිණි, කලෙම ඉද්ධ, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපයුනෙ තිණි, අත්තියා තිණි, අවිගතෙ තිණි.

න පච්ඡාජාතපට්ඨයා න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා න අධිපතිපට්ඨයා න අනන්තරපට්ඨයා න සමනන්තරපට්ඨයා න සහජාතපට්ඨයා න අඤ්ඤමඤ්ඤපට්ඨයා න නිස්සයපට්ඨයා උපනිස්සයෙ නව, කලෙම ඉද්ධ, ආහාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, අත්තියා එකං, අවිගතෙ එකං, (සංඛින්නං.)

න ආසෙවනපට්ඨයා හෙතුයා සත්ත. ආරම්භණ නව, අධිපතියා දස, අනන්තරෙ පඤ්ඤ, සමනන්තරෙ පඤ්ඤ, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නිස්සයෙ තෙරස, උපනිස්සයෙ නව, පුරෙණාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කලෙම සත්ත, විපාකෙ එකං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආභාරේ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙ නිණි, විපපයුතෙ පඤ්ඤා, අත්ථියා තෙරස, නත්ථියා පඤ්ඤා, විගතෙ පඤ්ඤා, අවිගතෙ තෙරස.

න ආසෙවනපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤාමඤ්ඤාපච්චයා නිස්සයෙ තිණි, උපනිස්සයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, කමමෙ ඉද්ධං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපපයුතෙ පඤ්ඤා, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත, (සංඛින්නං.)

න කමමපච්චයා හෙතුයා සත්ත, ආරම්භණෙ නව, අධිපතියා දස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තෙරස, උපනිස්සයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, ආසෙවනෙ තිණි, විපාකෙ එකං, ආභාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙ තිණි, විපපයුතෙ පඤ්ඤා, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

න කමමපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤාමඤ්ඤාපච්චයා නිස්සයෙ තිණි, උපනිස්සයෙ නව, පුරෙජාතෙ තිණි, පච්ඡාජාතෙ තිණි, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විපපයුතෙ පඤ්ඤා, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත, (සංඛින්නං.)

න විපාකපච්චයා හෙතුයා සත්ත, (යථා න හෙතුමූලකං එවං විත්ථාරෙතඛිං,) අවිගතෙ තෙරස.

න ආභාරපච්චයා හෙතුයා සත්ත, ආරම්භණෙ නව, අධිපතියා දස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තෙරස, උපනිස්සයෙ නව, පුරෙජාතෙ, තිණි, පච්ඡාජාතෙ තිණි, ආසෙවනෙ තිණි, කමමෙ ඉද්ධං, විපාකෙ එකං, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙ තිණි, විපපයුතෙ පඤ්ඤා, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

න ආභාරපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තෙරස, උපනිස්සයෙ නව

පුරෙජානෙ තිණි, පවජාජානෙ තිණි, ආසෙවනෙ තිණි, කමෙමි
දෙඬු, විජානෙ එකං, ඉන්ද්‍රියෙ සත්ත, ක්කානෙ සත්ත, මනෙ
සත්ත, සමපයුක්කෙ තිණි, විජයුක්කෙ පඤ්ඤා, අත්ථියා තෙරස,
නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

න ආභාරපච්චයා න හෙතුපච්චයා, න ආරම්මණපච්චයා න
අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා, (සංඛික්කං.)
න කමමි පච්චයා න විජාකපච්චයා න ක්කානපච්චයා න මනා-
පච්චයා න සමපයුක්ක පච්චයා න විජයුක්කපච්චයා නො නත්ථි-
පච්චයා නො විගතපච්චයා ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ
එකං, න ඉන්ද්‍රියපච්චයා හෙතුයා සත්ත, ආරම්මණෙ නව,
(සංඛික්කං.) අවිගතෙ තෙරස.

න ඉන්ද්‍රියපච්චයා න හෙතුපච්චයා න ආරම්මණපච්චයා, මූලිකං-
(සංඛික්කං.)

න විජාකපච්චයා න ක්කානපච්චයා න මනාපච්චයා න සමප-
යුක්කපච්චයා න විජයුක්කපච්චයා නො නත්ථිපච්චයා නො විගත
පච්චයා ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං.

න ඉන්ද්‍රියපච්චයා කමෙමි සත්ත, (පඤ්ඤා යථා න හෙතුමූලිකං
සංඛික්කං.)

න ක්කානපච්චයා හෙතුයා සත්ත, ආරම්මණෙ නව, (සංඛික්කං)
අවිගතෙ තෙරස, (යථා න හෙතුමූලිකං එවං න ක්කානමූලිකං
විජාරෙතං.)

න මනාපච්චයා හෙතුයා සත්ත, (සංඛික්කං.) අවිගතෙ තෙරස,
(යථා න හෙතුමූලිකං එවං විජාරෙතං.) න සමපයුක්කපච්චයා
හෙතුයා තිණි, ආරම්මණෙ නව, අධිපතියා අධ්ම, අනන්තරෙ
සත්ත, සමනන්තරෙ සත්ත, සහජානෙ පඤ්ඤා, අනුඤ්ඤාමනෙ
එකං, නිසසියෙ සත්ත, උපනිසසියෙ නව, පුරෙජානෙ තිණි, පවජා-
ජානෙ තිණි, ආසෙවනෙ තිණි, කමෙමි තිණි, විජානෙ එකං,
ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්කානෙ තිණි, මනෙ තිණි,
විජයුක්කෙ පඤ්ඤා, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත,
අවිගතෙ සත්ත.

න සමපයුක්කපච්චයා න හෙතුපච්චයා න ආරම්මණපච්චයා
අධිපතියා තිණි, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජානෙ
පඤ්ඤා, අනුඤ්ඤාමනෙ එකං, නිසසියෙ සත්ත, උපනිසසියෙ නව,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පුරෙජානෙ තිණි, පච්ජාජානෙ තිණි, ආසෙවනෙ තිණි, කලෙම තිණි, විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, කුමානෙ තිණි, මග්ගෙ තිණි, විප්පයුතෙ පඤ්ඤා, අත්ථියා සත්ත, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත.

න සමපයුක්තපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා න සහජාතපච්චයා න අඤ්ඤාමඤ්ඤාපච්චයා නිස්සයෙ තිණි, උපතිස්සයෙ නව, පුරෙජානෙ තිණි, පච්ජාජානෙ තිණි, කලෙම ඉද්ධං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්පයුතෙ පඤ්ඤා, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත, න සමපයුක්තපච්චයා න හෙතුපච්චයා, (මූලකං - සංඛින්නං.)

න සහජාතපච්චයා න අඤ්ඤාමඤ්ඤාපච්චයා න නිස්සයපච්චයා උපතිස්සයෙ නව, පච්ජාජානෙ තිණි, කලෙම ඉද්ධං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්පයුතෙ තිණි, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා.

න සමපයුක්තපච්චයා න හෙතුපච්චයා (මූලකං - සංඛින්නං) න නිස්සයපච්චයා න උපතිස්සයපච්චයා න පුරෙජාතපච්චයා පච්ජාජානෙ තිණි, කලෙම ඉද්ධං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, විප්පයුතෙ තිණි, අත්ථියා පඤ්ඤා, අවිගතෙ පඤ්ඤා, (සංඛින්නං.) න විප්පයුක්තපච්චයා හෙතුයා තිණි, ආරම්භණෙ නව, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තිණි, උපතිස්සයෙ නව, පුරෙජානෙ තිණි, ආසෙවනෙ තිණි, කලෙම පඤ්ඤා, විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, කුමානෙ තිණි, මග්ගෙ තිණි, සමපයුතෙ තිණි, අත්ථියා පඤ්ඤා, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ පඤ්ඤා.

න විප්පයුක්තපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා අධිපතියා තිණි, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තිණි, උපතිස්සයෙ නව, ආසෙවනෙ තිණි, කලෙම පඤ්ඤා, විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, කුමානෙ තිණි, මග්ගෙ තිණි, සමපයුතෙ තිණි, අත්ථියා තිණි, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තිණි.

න විප්පයුක්තපච්චයා න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනන්තරපච්චයා සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තිණි, උපතිස්සයෙ නව,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කලෙම පඤ්ච, විපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, කොනෙ තිණි, මගෙන තිණි, සමංගුණෙන තිණි, අත්ථියා තිණි, අවිගතෙ තිණි.

න විපසුක්ඛපව්වයා න හෙතුපව්වයා න ආරම්භණපව්වයා න අධිපතිපව්වයා න අනන්තරපව්වයා න සමනන්තරපව්වයා න සහජානපව්වයා න අඤ්ඤමඤ්ඤපව්වයා උපනිස්සයෙ නව, කලෙම දො, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං.

න විපසුක්ඛපව්වයා න හෙතුපව්වයා න ආරම්භණපව්වයා න අධිපතිපව්වයා න අනන්තරපව්වයා න සමනන්තරපව්වයා න සහජානපව්වයා න අඤ්ඤමඤ්ඤපව්වයා න නිස්සයපව්වයා න උපනිස්සයපව්වයා කලෙම දො, අභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න විපසුක්ඛපව්වයා න හෙතුපව්වයා (මූලකං සංඛින්නං.) න කලපපව්වයා ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න විපසුක්ඛපව්වයා න හෙතුපව්වයා (සංඛින්නං.)

න කලපපව්වයා න විපාකපව්වයා න ආභාරපව්වයා ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න විපසුක්ඛපව්වයා න හෙතුපව්වයා (මූලකං සංඛින්නං.) න ආභාරපව්වයා න කොනපව්වයා න මගපව්වයා න සමංගුණපව්වයා නො නත්ථිපව්වයා නො විගතපව්වයා ඉන්ද්‍රියෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න විපසුක්ඛපව්වයා න හෙතු පව්වයා, (මූලකං සංඛින්නං) න විපාකපව්වයා න ඉන්ද්‍රියපව්වයා ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, න විපසුක්ඛපව්වයා න හෙතු පව්වයා (මූලකං සංඛින්නං.)

න ඉන්ද්‍රියපව්වයා න කොනපව්වයා න මගපව්වයා න සමංගුණපව්වයා නො නත්ථිපව්වයා නො විගතපව්වයා ආභාරෙ එකං, අත්ථියා එකං, අවිගතෙ එකං, නො අත්ථිපව්වයා ආරම්භණෙන නව, අධිපතියා සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, උපනිස්සයෙ නව, ආසෙචනෙ තිණි, කලෙම දො, නත්ථියා සත්ත, විගතෙ සත්ත.

නො අත්ථිපව්වයා න හෙතුපව්වයා න ආරම්භණපව්වයා අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, උපනිස්සයෙ නව, ආසෙචනෙ තිණි, කලෙම දො, නත්ථියා සත්ත, විගතෙ සත්ත. නො අත්ථිපව්වයා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න හෙතුපච්චයා න ආරම්භපච්චයා න අධිපතිපච්චයා න අනන්තර-
පච්චයා න සමනතානරපච්චයා උපනික්ඛයෙ නව, කමෙම දො.

නො අත්ථිපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න
අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනතානරපච්චයා න සහජාන-
පච්චයා න අක්ඛංගමක්ඛංගපච්චයා න නික්ඛංගපච්චයා න උපනික්ඛය-
පච්චයා න පුරෙජානපච්චයා න පච්ජාජානපච්චයා න ආසෙවන-
පච්චයා න විපාකපච්චයා න ආභාරපච්චයා න ඉන්ද්‍රියපච්චයා න
ක්කානපච්චයා න මග්ගපච්චයා න සම්පයුක්තපච්චයා න විපයුක්ත-
පච්චයා නො නත්ථිපච්චයා නො විගතපච්චයා නො අවිගතපච්චයා
කමෙම දො.

නො අත්ථිපච්චයා න හෙතුපච්චයා න ආරම්භපච්චයා න
අධිපතිපච්චයා න අනන්තරපච්චයා න සමනතානරපච්චයා න සහජාන-
පච්චයා න අක්ඛංගමක්ඛංගපච්චයා න නික්ඛංගපච්චයා න පුරෙජානපච්චයා
න පච්ජාජානපච්චයා න ආසෙවනපච්චයා න කමමපච්චයා න
විපාකපච්චයා න ආභාරපච්චයා න ඉන්ද්‍රියපච්චයා න ක්කානපච්චයා
න මග්ගපච්චයා න සම්පයුක්තපච්චයා න විපයුක්තපච්චයා.

නො නත්ථිපච්චයා නො විගතපච්චයා නො අවිගතපච්චයා උප-
නික්ඛයෙ නව. නො නත්ථිපච්චයා හෙතුයා සත්ත, (සංඛිත්තං,) අවිගතෙ
තෙරස, (යථා න හෙතුමූලකං ඵලං විජාරෙතඛං.) නො විගතපච්චයා
හෙතුයා සත්ත, (සංඛිත්තං,) අවිගතෙ තෙරස, (යථා හෙතුමූලකං ඵලං
විජාරෙතඛං.) නො අවිගතපච්චයා ආරම්භෙ නව, (සංඛිත්තං.)
නත්ථියා සත්ත, විගතෙ සත්ත, (යථා නො අත්ථිමූලකං ඵලං
විජාරෙතඛං.)

පඤ්ඤාචාරස්ස පච්චනියානුලොමං.

පච්චනිය ගණනා
කුසලතතිකං නිට්ඨිතං.

2. වේදනාතතිකං

සුඛාය වේදනාය සම්පයුක්තං ධම්මං පටිච්ච සුඛාය වේදනාය
සම්පයුක්තො ධම්මො උපාජ්ජති හෙතුපච්චයා: සුඛාය වේදනාය
සම්පයුක්තං ඵකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච
ඵකො ඛන්ධො, පටිසන්ධිකම්මෙණ සුඛාය වේදනාය සම්පයුක්තං ඵකං
ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච ඵකො ඛන්ධො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දුක්ඛාය වෛද්‍යාය සමපයුක්තං ධම්මං පටිච්ච දුක්ඛාය වෛද්‍යාය සමපයුක්තො ධම්මො උප්පජ්ජති හෙතුපත්තියා : දුක්ඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො.

අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තං ධම්මං පටිච්ච අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තො ධම්මො උප්පජ්ජති හෙතුපත්තියා : අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, පටිසන්ධිකඛණේ අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො.

සුඛාය වෛද්‍යාය සමපයුක්තං ධම්මං පටිච්ච සුඛාය වෛද්‍යාය සමපයුක්තො ධම්මො උප්පජ්ජති ආරම්භණපත්තියා අධිපතීපත්තියා : -පෙ- (අධිපතියා පටිසන්ධි නන්තී.) අනන්තරපත්තියා -පෙ- සමනන්තරපත්තියා -පෙ- සහජාතපත්තියා -පෙ- අක්කාමික්කාපත්තියා -පෙ- නිස්සයපත්තියා -පෙ- උපනිස්සයපත්තියා -පෙ- පුරෙජාතපත්තියා : සුඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, වත්තිං පුරෙජාතපත්තියා, (සංඛිතං.)

සුඛාය වෛද්‍යාය සමපයුක්තං ධම්මං පටිච්ච සුඛාය වෛද්‍යාය සමපයුක්තො ධම්මො උප්පජ්ජති ආයෙවනපත්තියා -පෙ- කම්මපත්තියා -පෙ- විපාකපත්තියා : සුඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, පටිසන්ධිකඛණේ සුඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො.

දුක්ඛාය වෛද්‍යාය සමපයුක්තං ධම්මං පටිච්ච දුක්ඛාය වෛද්‍යාය සමපයුක්තො ධම්මො උප්පජ්ජති විපාකපත්තියා : දුක්ඛසහගතං කාය වික්කංගසහගතං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො.

අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තං ධම්මං පටිච්ච අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තො ධම්මො උප්පජ්ජති විපාකපත්තියා : අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, පටිසන්ධිකඛණේ අදුක්ඛමසුඛාය වෛද්‍යාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච ඥො ඛන්ධා, ඥො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සුඛාය වේදනාය සම්පයුතං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සම්පයුතො ධම්මො උපපජ්ඣති ආහාරපච්චයා, -පෙ- ඉන්ද්‍රියපච්චයා -පෙ- ක්කානපච්චයා -පෙ- මහපච්චයා -පෙ- සම්පයුතපච්චයා -පෙ- විපයුතපච්චයා: සුඛාය වේදනාය සම්පයුතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, වන්ත්‍රිං විපයුතපච්චයා, පටිසන්ධිකම්මණෙ සුඛාය වේදනාය සම්පයුතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, වන්ත්‍රිං විපයුතපච්චයා.

දුක්ඛාය වේදනාය සම්පයුතං ධම්මං පටිච්ච දුක්ඛාය වේදනාය සම්පයුතො ධම්මො උපපජ්ඣති විපයුතපච්චයා: දුක්ඛාය වේදනාය සම්පයුතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, වන්ත්‍රිං විපයුතපච්චයා.

අදුක්ඛසුඛාය වේදනාය සම්පයුතං ධම්මං පටිච්ච අදුක්ඛසුඛාය වේදනාය සම්පයුතො ධම්මො උපපජ්ඣති විපයුතපච්චයා: අදුක්ඛසුඛාය වේදනාය සම්පයුතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, වන්ත්‍රිං විපයුතපච්චයා පටිසන්ධිකම්මණෙ අදුක්ඛසුඛාය වේදනාය සම්පයුතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, වන්ත්‍රිං විපයුතපච්චයා. (සංඛිතං)

ගණනා

අසීපච්චයා නස්සීපච්චයා, විගතපච්චයා අවිගතපච්චයා, හෙතුයා තිණි, ආරම්මණෙ තිණි, (සංඛිතං) අවිගතෙ තිණි. හෙතුපච්චයා ආරම්මණෙ තිණි, විපාකෙ දො, අවිගතෙ තිණි. ආරම්මණපච්චයා අධිපතිපච්චයා හෙතුයා තිණි, විපාකෙ දො. අවිගතෙ තිණි, ආසෙවනපච්චයා හෙතුයා තිණි, කම්මෙ තිණි, ආහාරෙ තිණි, අවිගතෙ තිණි. විපාකපච්චයා හෙතුයා දො, ආරම්මණෙ තිණි, අධිපතියා දො, (සංඛිතං) පුරෙජාතෙ තිණි, කම්මෙ තිණි, ක්කාතෙ දො, ටෙහෙ දො, අවිගතෙ තිණි, ක්කානපච්චයා හෙතුයා තිණි, විපාකෙ දො, අවිගතෙ තිණි, මහපච්චයා හෙතුයා තිණි, විපාකෙ දො, අවිගතෙ තිණි, අවිගතපච්චයා හෙතුයා තිණි, නස්සීපා තිණි, විගතෙ තිණි. (යථා සුසලන්තිකස්ස පච්චයා ගණනා එවං විජාරෙතං සංඛිතං)

සුඛාය වේදනාය සම්පයුතං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සම්පයුතො ධම්මො උපපජ්ඣති න හෙතුපච්චයා: අහෙතුකං, සුඛාය වේදනාය සම්පයුතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො.

දුක්ඛාය වේදනාය සමපයුක්තං ධම්මං පටිච්ච දුක්ඛාය වේදනාය සමපයුක්තො ධම්මො උපපජ්ඣති න හෙතුපච්චයා: දුක්ඛසහගතං කාය-විඤ්ඤාණසහගතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො.

අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තං ධම්මං පටිච්ච අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තො ධම්මො උපපජ්ඣති න හෙතුපච්චයා: අහෙතුකං අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, අහෙතුකපටිසන්ධිකඛණේ අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො. විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො ඛන්ධො පටිච්ච විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො.

සුඛාය වේදනාය සමපයුක්තං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො උපපජ්ඣති න අධිපතිපච්චයා, නාධිපති පරිපුණ්ණං පටිසන්ධිකං.

සුඛාය වේදනාය සමපයුක්තං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො උපපජ්ඣති න පුරෙජානපච්චයා: ආරුප්පෙ සුඛාය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, පටිසන්ධිකඛණේ සුඛාය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො.

අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තං ධම්මං පටිච්ච අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තො ධම්මො උපපජ්ඣති න පුරෙජානපච්චයා: ආරුප්පෙ අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, පටිසන්ධිකඛණේ අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො.

සුඛාය වේදනාය සමපයුක්තං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො උපපජ්ඣති න පච්ඡාජානපච්චයා: -පෙ- න ආසෙවනපච්චයා: න පච්ඡාජානමිථි න ආසෙවනමිථි පරිපුණ්ණං පටිසන්ධිකං.

සුඛාය වේදනාය සමපයුක්තං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො උපපජ්ඣති න කම්මපච්චයා: සුඛාය වේදනාය සමපයුක්තො ඛන්ධො පටිච්ච සුඛාය වේදනාය සමපයුක්තො වෙනනා.

දුක්ඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච දුක්ඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න කම්මපච්චයා: දුක්ඛාය වේදනාය සමපයුත්තං ඛණ්ඩං පටිච්ච දුක්ඛාය වේදනාය සමපයුත්තා චේතනා.

අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න කම්මපච්චයා: අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තං ඛණ්ඩං පටිච්ච අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තා චේතනා.

සුඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න විපාකපච්චයා - ෧෪ - න කුමාරපච්චයා: සුඛසහගතං කායවිඤ්ඤාණසහගතං එකං ඛණ්ඩං පටිච්ච ඥා ඛණ්ඩා, ඥා ඛණ්ඩං පටිච්ච එකො ඛණ්ඩො.

දුක්ඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච දුක්ඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න කුමාරපච්චයා: දුක්ඛසහගතං කායවිඤ්ඤාණසහගතං එකං ඛණ්ඩං පටිච්ච ඥා ඛණ්ඩා, ඥා ඛණ්ඩං පටිච්ච එකො ඛණ්ඩො.

අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න කුමාරපච්චයා: චක්ඛුචිඤ්ඤාණසහගතං එකං ඛණ්ඩං පටිච්ච ඥා ඛණ්ඩා, ඥා ඛණ්ඩං පටිච්ච එකො ඛණ්ඩො.

සුඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච සුඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න මහාපච්චයා: අහේතුකං සුඛාය වේදනාය සමපයුත්තං එකං ඛණ්ඩං පටිච්ච ඥා ඛණ්ඩා, ඥා ඛණ්ඩං පටිච්ච එකො ඛණ්ඩො.

දුක්ඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච දුක්ඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න මහාපච්චයා: දුක්ඛසහගතං කායවිඤ්ඤාණසහගතං එකං ඛණ්ඩං පටිච්ච ඥා ඛණ්ඩා, ඥා ඛණ්ඩං පටිච්ච එකො ඛණ්ඩො.

අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තං ධම්මං පටිච්ච අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තොධම්මො උපපජ්ඣති න මහාපච්චයා: අහේතුකං අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තං එකං ඛණ්ඩං පටිච්ච ඥා ඛණ්ඩා, ඥා ඛණ්ඩං පටිච්ච එකො ඛණ්ඩො. අහේතුක පටිසන්ධිකම්මණේ අදුක්ඛමසුඛාය වේදනාය සමපයුත්තං එකං ඛණ්ඩං පටිච්ච ඥා ඛණ්ඩා, ඥා ඛණ්ඩං පටිච්ච එකො ඛණ්ඩො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සුඛය වේදනාය සමපයුක්තං ධර්මං පටිච්ච සුඛය වේදනාය සමපයුක්තො ධර්මො උපපජ්ඣති න විපයයුක්තපච්චයා : ආරුපො සුඛය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධා.

අද්දකම්මසුඛය වේදනාය සමපයුක්තං ධර්මං පටිච්ච අද්දකම්මසුඛය වේදනාය සමපයුක්තො ධර්මො උපපජ්ඣති න විපයයුක්තපච්චයා : ආරුපො අද්දකම්මසුඛය වේදනාය සමපයුක්තං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධා.

ගණනා

න හෙතුයා තීණි, න අධිපතියා තීණි, න පුරෙජාතෙ දො, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමෙච්චි තීණි, න විපාකෙ තීණි, න ඝාතෙ තීණි, න මග්ගෙ තීණි, න විපයුක්තෙ දො, න හෙතුපච්චයා න අධිපතියා තීණි, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමෙච්චි දො, න විපාකෙ දො, න ඝාතෙ තීණි, මග්ගෙ තීණි, න විපයුක්තෙ එකං, න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙච්චි එකං, න විපාකෙ එකං, න මග්ගෙ එකං, න විපයුක්තෙ එකං.

න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාතපච්චයා න ආසෙවනපච්චයා න කමච්චපච්චයා න විපාකපච්චයා න මග්ගපච්චයා න විපයුක්තෙ එකං. න අධිපතිපච්චයා න හෙතුයා තීණි, න පුරෙජාතෙ දො, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කමෙච්චි තීණි, න විපාකෙ තීණි, න ඝාතෙ තීණි, න මග්ගෙ තීණි, න විපයුක්තෙ දො, න පුරෙජාතපච්චයා න හෙතුයා එකං, න අධිපතියා දො, න පච්ඡාජාතෙ දො, න ආසෙවනෙ දො, න කමෙච්චි දො, න විපාකෙ දො, න මග්ගෙ එකං, න විපයුක්තෙ දො, න පුරෙජාතපච්චයා න හෙතුපච්චයා න අධිපතියා එකං, න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙච්චි එකං, න විපාකෙ එකං, න මග්ගෙ එකං, න විපයුක්තෙ එකං, (සංඛික්ඛං.) න පච්ඡාජාතපච්චයා න ආසෙවනපච්චයා න කමච්චපච්චයා න හෙතුයා දො, න අධිපතියා තීණි, න පුරෙජාතෙ දො, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න විපාකෙ තීණි, න මග්ගෙ දො, න විපයුක්තෙ දො, න කමච්චපච්චයා න හෙතුපච්චයා න අධිපතියා දො, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ දො, න ආසෙවනෙ දො, න විපාකෙ දො, න මග්ගෙ දො, න විපයුක්තෙ එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න කම්මපත්තියා න හෙතුපත්තියා න අධිපතිපත්තියා න පුරෙජාන-
පත්තියා න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න විපාකෙ
එකං, න මග්ගෙ එකං, න විප්පයුතෙකෙ එකං, (සංඛිතං.) න විපාක-
පත්තියා න හෙතුයා දෙව, න අධිපතියා තිණි, න පුරෙජාතෙ දෙව-
න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න
මග්ගෙ දෙව, න විප්පයුතෙකෙ දෙව, න විපාකපත්තියා (න කම්ම-
පත්තියංසද්ධිං.) න ඝානපත්තියා න හෙතුයා තිණි, න අධිපතියා
තිණි, න පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න මග්ගෙ තිණි.

න ඝානපත්තියා න හෙතුපත්තියා න අධිපතිපත්තියා න පච්ඡා-
ජාතපත්තියා න ආසෙවනපත්තියා න මග්ගෙ තිණි, න මහපත්තියා
න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න පුරෙජාතෙ එකං, න
පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම දෙව, න විපාකෙ
දෙව, න ඝානෙ තිණි, න විප්පයුතෙකෙ එකං, න මග්ගපත්තියා න
හෙතුපත්තියා න අධිපතියා තිණි, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ
තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම දෙව, න විපාකෙ දෙව,
න ඝානෙ තිණි, න විප්පයුතෙකෙ එකං.

න මහපත්තියා න හෙතුපත්තියා න අධිපතිපත්තියා න පුරෙ-
ජාතපත්තියා න පච්ඡාජාතෙ එකං, න ආසෙවනෙ එකං, න කමෙම
එකං, න විපාකෙ එකං, න විප්පයුතෙකෙ එකං, (සංඛිතං.) න විප්ප-
යුතපත්තියා න හෙතුයා එකං, න අධිපතියා දෙව, න පුරෙජාතෙ
දෙව, න පච්ඡාජාතෙ දෙව, න ආසෙවනෙ දෙව, න කමෙම දෙව,
න විපාකෙ දෙව, න මග්ගෙ එකං, න විප්පයුතපත්තියා න හෙතු-
පත්තියා න අධිපතියා එකං, න පුරෙජාතෙ එකං, න පච්ඡාජාතෙ
එකං, න ආසෙවනෙ එකං, න කමෙම එකං, න විපාකෙ එකං,
න මග්ගෙ එකං, න විප්පයුතපත්තියා න හෙතුපත්තියා න අධිපති-
පත්තියා න පුරෙජාතපත්තියා න පච්ඡාජාතපත්තියා න ආසෙවනපත්තියා
න කම්මපත්තියා න විපාකපත්තියා න මග්ගෙ එකං.

පට්ඨනීය ගණනා.

හෙතුපත්තියා න අධිපතියා තිණි, න පුරෙජාතෙ දෙව, න
පච්ඡාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න
විපාකෙ තිණි, න විප්පයුතෙකෙ දෙව, හෙතුපත්තියා ආරම්භපත්තියා
න අධිපතියා තිණි, න පුරෙජාතෙ දෙව, න පච්ඡාජාතෙ තිණි,
න ආසෙවනෙ තිණි, න කමෙම තිණි, න විපාකෙ තිණි, න
විප්පයුතෙකෙ දෙව, (යථා කුසලාන්තං එවං ගණෙනධං.)

අනුලොම පට්ඨනීයං.

න හෙතු මූලකං

න හෙතුපච්චයා ආරම්භණෙ තිණි, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ තිණි, අක්කමකෙසු තිණි, නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ ඥෙ, කමම තිණි, විජාතෙ තිණි, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්කාතෙ ඥෙ, මග්ගෙ එකං, සම්පයුතෙ තිණි, විපයුතෙ තිණි, අත්ථියා තිණි, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ තිණි.

න හෙතුපච්චයා න අධිපතිපච්චයා ආරම්භණෙ තිණි, අනන්තරෙ තිණි, සමනන්තරෙ තිණි, සහජාතෙ තිණි, අක්කමකෙසු තිණි, නික්ඛයෙ තිණි, උපනික්ඛයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ ඥෙ, කමම තිණි, විජාතෙ තිණි, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්කාතෙ ඥෙ, මග්ගෙ එකං, සම්පයුතෙ තිණි, විපයුතෙ තිණි, අත්ථියා තිණි, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ තිණි.

න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා ආරම්භණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අක්කමකෙසු එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, ආසෙවනෙ එකං, කමම එකං, විජාතෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කාතෙ එකං, මග්ගෙ එකං, සම්පයුතෙ එකං, විපයුතෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං.

න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ජාජාතපච්චයා න ආසෙවනපච්චයා න කමමපච්චයා ආරම්භණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අක්කමකෙසු එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කාතෙ එකං, සම්පයුතෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං, න හෙතුපච්චයා න අධිපතිපච්චයා, (සංඛිතං.)

න කමමපච්චයා න විජාතපච්චයා න මග්ගපච්චයා න විපයුතපච්චයා ආරම්භණෙ එකං, අනන්තරෙ එකං, සමනන්තරෙ එකං, සහජාතෙ එකං, අක්කමකෙසු එකං, නික්ඛයෙ එකං, උපනික්ඛයෙ එකං, ආභාරෙ එකං, ඉන්ද්‍රියෙ එකං, ක්කාතෙ එකං, සම්පයුතෙ එකං, අත්ථියා එකං, නත්ථියා එකං, විගතෙ එකං, අවිගතෙ එකං.

න හෙතු මූලකං.

පටිපාටිකරණය

න අධිපතිවරයා හෙතෙම (සංඛිතං) න පුරුෂානපටිපාටි හෙතෙම දෙව, (සංඛිතං) න පටිපාටිකරණය න ආසෙවනපටිපාටි න කල්පිතපටිපාටි න විපාකපටිපාටි හෙතෙම තිණි. -පෙ- න ක්ෂාන-පටිපාටි ආරම්භණ තිණි, අනන්තර තිණි, සමන්තර තිණි, සහජාත තිණි, අක්ෂයමක්ෂය තිණි, නික්ෂය තිණි, උපනික්ෂය තිණි, පුරුෂාන තිණි, කල්පිත තිණි, විපාක තිණි, ආභාර තිණි, ඉන්ද්‍රිය තිණි, සම්ප්‍රයුක්ත තිණි, විප්‍රයුක්ත තිණි, අත්තියා තිණි, නත්තියා තිණි, විගත තිණි, අවිගත තිණි, න මග්ගපටිපාටි, ආරම්භණ තිණි, අනන්තර තිණි, සමන්තර තිණි, න විප්‍රයුක්තපටිපාටි හෙතෙම දෙව, ආරම්භණ දෙව, අධිපතිවරයා දෙව, අනන්තර දෙව, සමන්තර දෙව, සහජාත දෙව, අක්ෂයමක්ෂය දෙව, නික්ෂය දෙව, උපනික්ෂය දෙව, ආසෙවන දෙව, කල්පිත දෙව, විපාක දෙව, ආභාර දෙව ඉන්ද්‍රිය දෙව, ක්ෂාන දෙව, මග්ග දෙව, සම්ප්‍රයුක්ත දෙව, අත්තියා දෙව, නත්තියා දෙව, විගත දෙව, අවිගත දෙව.

න විප්‍රයුක්තපටිපාටි න හෙතෙම පටිපාටි ආරම්භණ එකං, අනන්තර එකං, සමන්තර එකං, සහජාත එකං, අක්ෂයමක්ෂය එකං, නික්ෂය එකං, උපනික්ෂය එකං, ආසෙවන එකං, කල්පිත එකං, විපාක එකං, ආභාර එකං, ඉන්ද්‍රිය එකං, ක්ෂාන එකං, මග්ග එකං, සම්ප්‍රයුක්ත එකං, අත්තියා එකං, නත්තියා එකං, විගත එකං, අවිගත එකං.

න විප්‍රයුක්තපටිපාටි න හෙතෙම පටිපාටි න අධිපතිවරයා න පුරුෂානපටිපාටි න පටිපාටිකරණය න ආසෙවනපටිපාටි න කල්පිතපටිපාටි න විපාකපටිපාටි න මග්ගපටිපාටි ආරම්භණ එකං, අනන්තර එකං, සමන්තර එකං, සහජාත එකං, අක්ෂයමක්ෂය එකං, නික්ෂය එකං, උපනික්ෂය එකං, ආභාර එකං, ඉන්ද්‍රිය එකං, ක්ෂාන එකං, සම්ප්‍රයුක්ත එකං, අත්තියා එකං, නත්තියා එකං, විගත එකං, අවිගත එකං.

න විප්‍රයුක්තපටිපාටි න හෙතෙම පටිපාටි න අධිපතිවරයා න පුරුෂානපටිපාටි න පටිපාටිකරණය න ආසෙවනපටිපාටි න කල්පිතපටිපාටි න විපාකපටිපාටි න මග්ගපටිපාටි ආරම්භණ එකං, අනන්තර එකං, සමන්තර එකං, සහජාත එකං, අක්ෂයමක්ෂය එකං, නික්ෂය එකං, උපනික්ෂය එකං, ආභාර එකං, ඉන්ද්‍රිය එකං, ක්ෂාන එකං, සම්ප්‍රයුක්ත එකං, අත්තියා එකං, නත්තියා එකං, විගත එකං, අවිගත එකං.

පටිපාටිකරණය

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පටිච්චාරො.

සුඛය වෙදනය සමපයුත්තං ධර්මං සහජානො -පෙ සුඛය වෙදනය සමපයුත්තං ධර්මං පච්චයා, සුඛය වෙදනය සමපයුත්තං ධර්මං නිසාය සුඛය වෙදනය සමපයුත්තං ධර්මං සංසට්ඨා, සුඛය වෙදනය සමපයුත්තං ධර්මං සමපයුත්තො සුඛය වෙදනය සමපයුත්තො ධර්මො උපපජ්ඣති හෙතුපච්චයා: සුඛය වෙදනය සමපයුත්තං එකං ඛන්ධං සමපයුත්තො දො ඛන්ධා, දො ඛන්ධෙ සමපයුත්තො එකො ඛන්ධො.

සමපයුත්තවාරො.

අනුලොමං.

සුඛය වෙදනය සමපයුත්තො ධර්මො සුඛය වෙදනය සමපයුත්තස්ස ධර්මස්ස හෙතුපච්චයෙන පච්චයො: සුඛය වෙදනය සමපයුත්තො හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණේ සුඛය වෙදනය සමපයුත්තො හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපච්චයෙන පච්චයො.

දුක්ඛය වෙදනය සමපයුත්තො ධර්මො දුක්ඛය වෙදනය සමපයුත්තස්ස ධර්මස්ස හෙතුපච්චයෙන පච්චයො: දුක්ඛය වෙදනය සමපයුත්තො හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපච්චයෙන පච්චයො:

අදුක්ඛමසුඛය වෙදනය සමපයුත්තෙ ධර්මො අදුක්ඛමසුඛය වෙදනය සමපයුත්තස්ස ධර්මස්ස හෙතුපච්චයෙන පච්චයො: අදුක්ඛමසුඛය වෙදනය සමපයුත්තො හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මණේ අදුක්ඛමසුඛය වෙදනය සමපයුත්තො හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපච්චයෙන පච්චයො.

සුඛය වෙදනය සමපයුත්තො ධර්මො සුඛය වෙදනය සමපයුත්තස්ස ධර්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: සුඛය වෙදනය සමපයුත්තෙන විනෙන් දනං දන්වා, සීලං සමාදිට්ඨිකා, උපොසථකම්මං කන්වා සුඛය වෙදනය සමපයුත්තෙන විනෙන් පච්චවෙකභතී. සුඛය වෙදනය සමපයුත්තො ක්කානා වුට්ඨතීන්වා, මග්ගා වුට්ඨතීන්වා, එලා වුට්ඨතීන්වා, සුඛය වෙදනය සමපයුත්තෙන විනෙන් පච්චවෙකභතී. අරියා සුඛය වෙදනය සමපයුත්තෙන විනෙන් සුඛය වෙදනය සමපයුත්තෙ පභීනෙ කිලෙසෙ පච්චවෙකභතී විකම්මනිනෙ කිලෙසෙ පච්චවෙකභතී, පුබ්බෙ සමුදවිණ්ණෙ කිලෙසෙ ජානන්ති, සුඛය වෙදනය සමපයුත්තෙ ඛන්ධෙ සුඛය වෙදනය සමපයුත්තෙන විනෙන් අනිච්චතො දුක්ඛතො අනන්තතො විපස්සති, අසසාදෙති,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අභිනන්දනී, තං ආරඛ්ඨ සුඛාය වේදනාය සම්පයුතො රාගො උප්පජ්ඣති, දිට්ඨි උප්පජ්ඣති, සුඛාය වේදනාය සම්පයුතො ඛන්ධො ආරඛ්ඨ සුඛාය වේදනාය සම්පයුතො ඛන්ධො උප්පජ්ඣති.

සුඛාය වේදනාය සම්පයුතො ධම්මො දුක්ඛාය වේදනාය සම්පයුතස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: සුඛාය වේදනාය සම්පයුතෙන විනෙන් දනං දන්වා, සීලං සමාදිගිත්වා, උපොසථකම්මං කන්වා විප්පට්ඨාරිස්ස දෙමනස්සං උප්පජ්ඣති, සුඛාය වේදනාය සම්පයුතෙ ක්කානෙ පරිභින්නෙ විප්පට්ඨාරිස්ස දෙමනස්සං උප්පජ්ඣති. සුඛාය වේදනාය සම්පයුතෙ ඛන්ධො ආරඛ්ඨ දුක්ඛාය වේදනාය සම්පයුතො ඛන්ධො උප්පජ්ඣති.

සුඛාය වේදනාය සම්පයුතො ධම්මො අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුතස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: සුඛාය වේදනාය සම්පයුතෙන විනෙන් දනං දන්වා, සීලං සමාදිගිත්වා, උපොසථකම්මං කන්වා අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුතෙන විනෙන් පච්චවේයකි. සුඛාය වේදනාය සම්පයුතො ක්කානා වුට්ඨිත්වා, මහා වුට්ඨිත්වා, ඵලා වුට්ඨිත්වා, අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුතෙන විනෙන් පච්චවේකමිති. අරියා අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුතෙන විනෙන් සුඛාය වේදනාය සම්පයුතෙ පභින්නෙ කීලෙසෙ පච්චවේකමිති, විකම්භින්නෙ කීලෙසෙ පච්චවේකමිති, පුබ්බෙ සමුද්ධිප්පන්නෙ කීලෙසෙ ජානන්ති. සුඛාය වේදනාය සම්පයුතෙ ඛන්ධො අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුතෙන විනෙන් අභිච්චන්තො දුක්ඛන්තො අනත්තන්තො විප්පජ්ඣති, අස්සාදෙති, අභිනන්දති, තං ආරඛ්ඨ අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුතො රාගො උප්පජ්ඣති, දිට්ඨි උප්පජ්ඣති, විචිකිච්ඡා උප්පජ්ඣති, උද්ධවං උප්පජ්ඣති, වේතොපරියක්ඛණෙන සුඛාය වේදනාය සම්පයුතවිනත්තමධ්මිස්ස විනං ජානන්ති. සුඛාය වේදනාය සම්පයුතො ඛන්ධො වේතොපරියක්ඛණස්ස පුබ්බෙතිවාසානුසසිති ක්ඤ්ණස්ස, යථාකමමුපගක්ඤ්ණස්ස, අනාගතංසක්ඤ්ණස්ස, ආවජ්ජනාය ආරම්භපච්චයෙන පච්චයො, සුඛාය වේදනාය සම්පයුතෙ ඛන්ධො ආරඛ්ඨ අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුතො ඛන්ධො උප්පජ්ඣති.

දුක්ඛාය වේදනාය සම්පයුතො ධම්මො දුක්ඛාය වේදනාය සම්පයුතස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: දෙසං ආරඛ්ඨ දෙසො උප්පජ්ඣති, මොහො උප්පජ්ඣති, දුක්ඛාය වේදනාය සම්පයුතං මොහං ආරඛ්ඨ මොහො උප්පජ්ඣති, දෙසො උප්පජ්ඣති, දුක්ඛසහගතං කායවිඤ්ඤාණං ආරඛ්ඨ දෙසො උප්පජ්ඣති, මොහො උප්පජ්ඣති, දුක්ඛාය වේදනාය සම්පයුතෙ ඛන්ධො ආරඛ්ඨ දුක්ඛාය වේදනාය සම්පයුතො ඛන්ධො උප්පජ්ඣති.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දුක්ඛාය වෙදනාය සමපයුනෙනා ධම්මො සුඛාය වෙදනාය සමපයුනත්තස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අරියා සුඛාය වෙදනාය සමපයුනෙනා විනේන දුක්ඛාය වෙදනාය සමපයුනෙන පභීනෙ කිලෙසෙ පච්චවෙකඛනති, විකම්මිතෙ කිලෙසෙ පච්චවෙකඛනති, පුබ්බෙ සමුද්ධිණ්ණෙ කිලෙසෙ ජානනති. දුක්ඛාය වෙදනාය සමපයුනෙන ඛන්ධෙ සුඛාය වෙදනාය සමපයුනෙනා විනේන අනිවචනො දුක්ඛතො අනත්තතො විපස්සනති, දුක්ඛාය වෙදනාය සමපයුනෙන ඛන්ධෙ ආරභ්ත සුඛාය වෙදනාය සමපයුනතා ඛන්ධා උප්පජ්ජනති, දුක්ඛාය වෙදනාය සමපයුනෙනා ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනත්තස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, අරියා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා විනේන දුක්ඛාය වෙදනාය සමපයුනෙන පභීනෙ කිලෙසෙ පච්චවෙකඛනති, විකම්මිතෙ කිලෙසෙ පච්චවෙකඛනති, පුබ්බෙ සමුද්ධිණ්ණෙ කිලෙසෙ ජානනති. දුක්ඛාය වෙදනාය සමපයුනෙන ඛන්ධෙ අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා විනේන අනිවචනො දුක්ඛතො අනත්තතො විපස්සනති. වෙතොපරියක්ඛණෙන දුක්ඛාය වෙදනාය සමපයුනත්තස්ස සමඛිතිස්ස විනං ජානනති, දුක්ඛාය වෙදනාය සමපයුනතා ඛන්ධා වෙතොපරියක්ඛණස්ස පුබ්බෙතිවාසානුස්සතික්ඛණස්ස, යථාකමුපගක්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස, ආවජ්ජනාය ආරම්භපච්චයෙන පච්චයො. දුක්ඛාය වෙදනාය සමපයුනෙන ඛන්ධෙ ආරභ්ත අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනතා ඛන්ධා උප්පජ්ජනති.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනත්තස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා විනේන දුතං දන්තා, සීලං සමාදිගිත්වා, උපොසථකමමං කත්වා, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා විනේන පච්චවෙකඛනති, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනතා කුමාරා වුට්ඨතිත්වා, මහ්නා වුට්ඨතිත්වා, එලා වුට්ඨතිත්වා, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා විනේන පච්චවෙකඛනති, අරියා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා විනේන අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙන පභීනෙ කිලෙසෙ පච්චවෙකඛනති, විකම්මිතෙ කිලෙසෙ පච්චවෙකඛනති. පුබ්බෙ සමුද්ධිණ්ණෙ කිලෙසෙ ජානනති. අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙන ඛන්ධෙ අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා විනේන අනිවචනො දුක්ඛතො අනත්තතො විපස්සනති, අස්සාදෙනති, අභිනන්තති, තං ආරභ්ත අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙනා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධවං උප්පජ්ජති, වෙතොපරියක්ඛණෙන අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනත්තස්ස සමඛිතිස්ස විනං ජානනති, ආකාසානඤ්ඤායතනං

විඤ්ඤාණඤ්චායතනස්ස ආරම්භණපට්ඨයෙන පට්ඨයො, ආකිඤ්ඤාණයතනං තෙවසඤ්ඤා නාසඤ්ඤායතනස්ස ආරම්භණපට්ඨයෙන පට්ඨයො. අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තා ඛන්ධා ඉද්ධිවිධිඤ්ඤාණස්ස වෙතොපරියඤ්ඤාණස්ස පුබ්බෙතිවාසානුස්සතිඤ්ඤාණස්ස, යථාකම්මපගඤ්ඤාණස්ස, අනාගතංසඤ්ඤාණස්ස, ආවජ්ජනාය ආරම්භණපට්ඨයෙන පට්ඨයො, අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙ ඛන්ධෙ ආරභ්ත අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තා ඛන්ධා උපපජ්ජන්ති.

අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තො ධම්මො සුඛාය වේදනාය සම්පයුක්තස්ස ධම්මස්ස ආරම්භණපට්ඨයෙන පට්ඨයො: අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන දනං දන්තා, සීලං සමාදිධිත්තා, උපොසථකම්මං කත්තා, සුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන පට්ඨවේකම්මන්ති. අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තා ක්කානා වුට්ඨතිත්තා, මග්ගා වුට්ඨතිත්තා, ඵලා වුට්ඨතිත්තා, සුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන පට්ඨවේකම්මන්ති, අරියා සුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙ පභීනෙ කිලෙසෙ පට්ඨවේකම්මන්ති විකම්මනිනෙ කිලෙසෙ පට්ඨවේකම්මන්ති, පුබ්බෙ සමුද්ධිණේණ කිලෙසෙ ජානන්ති, අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙ ඛන්ධෙ සුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන අනිවට්ඨො දුක්ඛන්තො අනත්තන්තො විපස්සන්ති, අසසාදෙත්ති, අභිනාදුත්ති, නං ආරභ්ත සුඛාය වේදනාය සම්පයුක්තො රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති. අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙ ඛන්ධෙ ආරභ්ත සුඛාය වේදනාය සම්පයුක්තා ඛන්ධා උපපජ්ජන්ති.

අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තො ධම්මො දුක්ඛාය වේදනාය සම්පයුක්තං ධම්මස්ස ආරම්භණපට්ඨයෙන පට්ඨයො: අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන දනං දන්තා, සීලං සමාදිධිත්තා, උපොසථකම්මං කත්තා, විපට්ඨාරියස්ස දෙමනස්සං උපපජ්ජති, අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙ ක්කානෙ පරිභීනෙ විපට්ඨාරියස්ස දෙමනස්සං උපපජ්ජති. අද්දකම්මසුඛාය වේදනාය සම්පයුක්තෙ ඛන්ධෙ ආරභ්ත දුක්ඛාය වේදනාය සම්පයුක්තා ඛන්ධා උපපජ්ජන්ති.

සුඛාය වේදනාය සම්පයුක්තො ධම්මො සුඛාය වේදනාය සම්පයුක්තස්ස ධම්මස්ස අධිපතිපට්ඨයෙන පට්ඨයො: ආරම්භණාධිපති, සභජානාධිපති. ආරම්භණාධිපති සුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන දනං දන්තා, සීලං සමාදිධිත්තා, උපොසථකම්මං කත්තා, සුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන නං ගරුං කත්තා පට්ඨවේකම්මන්ති. සුඛාය වේදනාය සම්පයුක්තා ක්කානා වුට්ඨතිත්තා, මග්ගා වුට්ඨතිත්තා, ඵලා වුට්ඨතිත්තා, සුඛාය වේදනාය සම්පයුක්තෙන විනේන

තං ගරුං කඤ්ඤා පච්චෙකඛති. සුඛාය වෙදනාය සමපයුනෙත ඛණේ සුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන ගරුං කඤ්ඤා අසොදෙති, අභිනාදෙති, තං ගරුං කඤ්ඤා සුඛාය වෙදනාය සමපයුනෙතා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, සහජාතාධිපති, සුඛාය වෙදනාය සමපයුනාධිපති සමපයුනකානං ඛණානං අධිපතිපච්චයෙන පච්චයො.

සුඛාය වෙදනාය සමපයුනෙතා ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනකසං ධම්මසං අධිපතිපච්චයෙන පච්චයො, ආරම්මණාධිපති, සුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන දුකං දඤ්ඤා, සීලං සමාදිධිඤ්ඤා, උපොසථකමං කඤ්ඤා, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන තං ගරුං කඤ්ඤා පච්චෙකඛති, සුඛාය වෙදනාය සමපයුනකා කානා වුට්ඨිඤ්ඤා, මග්ගා වුට්ඨිඤ්ඤා, ඵලා වුට්ඨිඤ්ඤා, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන තං ගරුං කඤ්ඤා පච්චෙකඛති, සුඛාය වෙදනාය සමපයුනෙත ඛණේ අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන ගරුං කඤ්ඤා අසොදෙති, අභිනාදෙති, තං ගරුං කඤ්ඤා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති.

දුක්ඛාය වෙදනාය සමපයුනෙතා ධම්මො දුක්ඛාය වෙදනාය සමපයුනකසං ධම්මසං අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති දුක්ඛාය වෙදනාය සමපයුනාධිපති සමපයුනකානං ඛණානං අධිපතිපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතා ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනකසං ධම්මසං අධිපතිපච්චයෙන පච්චයො ආරම්මණාධිපති සහජාතාධිපති: ආරම්මණාධිපති අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන දුකං දඤ්ඤා සීලං සමාදිධිඤ්ඤා උපොසථකමං කඤ්ඤා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන තං ගරුං කඤ්ඤා පච්චෙකඛති. අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනකා කානා වුට්ඨිඤ්ඤා මග්ගා වුට්ඨිඤ්ඤා ඵලා වුට්ඨිඤ්ඤා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන තං ගරුං කඤ්ඤා පච්චෙකඛති. අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙත ඛණේ අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතන විනෙතන ගරුං කඤ්ඤා අසොදෙති, අභිනාදෙති. තං ගරුං කඤ්ඤා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනෙතා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, සහජාතාධිපති අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනාධිපති සමපයුනකානං ඛණානං අධිපතිපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුනකා ධම්මො සුඛාය වෙදනාය සමපයුනකසං ධම්මසං අධිපතිපච්චයෙන පච්චයො: ආරම්මණාධිපති

අද්දකම්ප්පබ්බාය වෙදනාය සමපයුනෙන විනෙන දතං දතා සීලං සමාදිධිතා උපොසථකඤ්ඤං කතා සුබ්බාය වෙදනාය සමපයුනෙන විනෙන තං ගරුං කතා පච්චෙකකිති. අද්දකම්ප්පබ්බාය වෙදනාය සමපයුනා ක්කානා වුට්ඨිතා මග්ගා වුට්ඨිතා ඵලා වුට්ඨිතා සුබ්බාය වෙදනාය සමපයුනෙන විනෙන තං ගරුං කතා, පච්චෙකකිති. අද්දකම්ප්පබ්බාය වෙදනාය සමපයුනෙ ඛණේ සුබ්බාය වෙදනාය සමපයුනෙන විනෙන ගරුං කතා අසොදෙති, අභිනාදෙති, තං ගරුං කතා සුබ්බාය වෙදනාය සමපයුනො රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති.

සුබ්බාය වෙදනාය සමපයුනො ධම්මො සුබ්බාය වෙදනාය සමපයුනාසං ධම්මාසං අනන්තරපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා සුබ්බාය වෙදනාය සමපයුනා ඛණා පච්ඡිමානං පච්ඡිමානං සුබ්බාය වෙදනාය සමපයුනකානං ඛණානං අනන්තරපච්චයෙන පච්චයො සුබ්බාය වෙදනාය සමපයුනං අනුලොමං සුබ්බාය වෙදනාය සමපයුනාසං ගොත්රභූමිං අනන්තරපච්චයෙන පච්චයො, අනුලොමං වොදනාසං, ගොත්රභූ මග්ගාසං, වොදනං මග්ගාසං, මග්ගො ඵලාසං, ඵලං ඵලාසං අනුලොමං, සුබ්බාය වෙදනාය සමපයුනාය ඵලසමාපන්නියා අනන්තරපච්චයෙන පච්චයො. සුබ්බාය වෙදනාය සමපයුනා ඛණා සුබ්බාය වෙදනාය සමපයුනාසං වුට්ඨානාසං අනන්තරපච්චයෙන පච්චයො.

සුබ්බාය වෙදනාය සමපයුනො ධම්මො අද්දකම්ප්පබ්බාය වෙදනාය සමපයුනාසං ධම්මාසං අනන්තරපච්චයෙන පච්චයො: සුබ්බාය වෙදනාය සමපයුනං වුත්තිවිනං අද්දකම්ප්පබ්බාය වෙදනාය සමපයුනාසං උපපන්නිවිනාසං අනන්තරපච්චයෙන පච්චයො, සුබ්බාය වෙදනාය සමපයුනං භවස්සං ආවජ්ජනාය අනන්තරපච්චයෙන පච්චයො. සුබ්බසහගතං කායවිඤ්ඤාණං විපාකමනොධාතුයා අනන්තරපච්චයෙන පච්චයො, සුබ්බාය වෙදනාය සමපයුනා විපාකමනොවිඤ්ඤාණධාතුං කිරියා මනොවිඤ්ඤාණධාතුයා අනන්තරපච්චයෙන පච්චයො. සුබ්බාය වෙදනාය සමපයුනං භවස්සං අද්දකම්ප්පබ්බාය වෙදනාය සමපයුනාසං භවස්සං අනන්තරපච්චයෙන පච්චයො. සුබ්බාය වෙදනාය සමපයුනං කුසලාකුසලං අද්දකම්ප්පබ්බාය වෙදනාය සමපයුනාසං වුට්ඨානාසං, කිරියං වුට්ඨානාසං, ඵලං වුට්ඨානාසං අනන්තරපච්චයෙන පච්චයො.

දුක්ඛාය වෙදනාය සමපයුනො ධම්මො දුක්ඛාය වෙදනාය සමපයුනාසං ධම්මාසං අනන්තරපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා

දුක්ඛාය වෙදනාය සමපයුත්තා ඛණ්ඩා පච්ඡිමානං පච්ඡිමානං දුක්ඛාය වෙදනාය සමපයුත්තකානං ඛණ්ඩානං අනන්තරපච්චයෙන පච්චයො.

දුක්ඛාය වෙදනාය සමපයුත්තො ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : දුක්ඛසහගතං කායවිඤ්ඤං විපාකමනොධාතුයා අනන්තරපච්චයෙන පච්චයො. දුක්ඛාය වෙදනාය සමපයුත්තා ඛණ්ඩා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තස්ස චුට්ඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තො ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමා පුරිමා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තා ඛණ්ඩා පච්ඡිමානං පච්ඡිමානං අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තකානං ඛණ්ඩානං අනන්තරපච්චයෙන පච්චයො. අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තං අනුලොමං අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තස්ස ගොත්‍රභූස්ස අනන්තරපච්චයෙන පච්චයො, අනුලොමං වොදනස්ස, ගොත්‍රභූ මග්ගස්ස, වොදනං මග්ගස්ස, මනො ඵලස්ස, ඵලං ඵලස්ස අනුලොමං ඵලසමාපත්තියා, නිරොධා චුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තාය ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො. අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තං ඛණ්ඩා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තස්ස චුට්ඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තො ධම්මො සුඛාය වෙදනාය සමපයුත්තස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තං චුතිවිනං සුඛාය වෙදනාය සමපයුත්තස්ස උපපත්තිවිනස්ස අනන්තරපච්චයෙන පච්චයො ආවර්ජනා සුඛාය වෙදනාය සමපයුත්තකානං ඛණ්ඩානං අනන්තරපච්චයෙන පච්චයො විපාකමනොධාතු සුඛාය වෙදනාය සමපයුත්තාය විපාකමනොවිඤ්ඤං ධාතුයා අනන්තරපච්චයෙන පච්චයො. අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තං හවඛං සුඛාය වෙදනාය සමපයුත්තස්ස හවඛස්ස අනන්තරපච්චයෙන පච්චයො, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තං කුසලාකුසලං සුඛාය වෙදනාය සමපයුත්තස්ස චුට්ඨානස්ස, කිරියං චුට්ඨානස්ස, ඵලං චුට්ඨානස්ස, නිරොධා චුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සුඛාය වෙදනාය සමපයුත්තාය ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුත්තො ධම්මො දුක්ඛාය වෙදනාය සමපයුත්තස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : ආවර්ජනා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දුක්ඛාය වේදනාය සමපයුක්තකානං ඛන්ධානං අනන්තරපච්චයෙන පච්චයො.

සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො සුඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස සමනන්තරපච්චයෙන පච්චයො : (අනන්තර පච්චයසදිසං).

සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො සුඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : සුඛාය වේදනාය සමපයුක්තො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං සහජාතපච්චයෙන පච්චයො, ඥා ඛන්ධො එකස්ස ඛන්ධස්ස සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණෙ සුඛාය වේදනාය සමපයුක්තො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං සහජාතපච්චයෙන පච්චයො, ඥා ඛන්ධො එකස්ස ඛන්ධස්ස සහජාතපච්චයෙන පච්චයො.

දුක්ඛාය වේදනාය සමපයුක්තො ධම්මො දුක්ඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : දුක්ඛාය වේදනාය සමපයුක්තො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං සහජාතපච්චයෙන පච්චයො. ඥා ඛන්ධො එකස්ස ඛන්ධස්ස සහජාතපච්චයෙන පච්චයො. (දුක්ඛාය වේදනාය සමපයුක්ත පටිසන්ධි න ලහති).

අදුක්ඛම්සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො, අදුක්ඛම්සුඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : අදුක්ඛම්සුඛාය වේදනාය සමපයුක්තො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං සහජාතපච්චයෙන පච්චයො, ඥා ඛන්ධො එකස්ස ඛන්ධස්ස සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණෙ අදුක්ඛම්සුඛාය වේදනාය සමපයුක්තො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං සහජාතපච්චයෙන පච්චයො, ඥා ඛන්ධො එකස්ස ඛන්ධස්ස සහජාතපච්චයෙන පච්චයො.

සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො සුඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස අඤ්ඤම්ඤ්ඤ පච්චයෙන පච්චයො -පෙ- නික්ඛයපච්චයෙන පච්චයො -පෙ- (අඤ්ඤම්ඤ්ඤ නික්ඛයම්චි සහජාතපච්චය සදිසං).

සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො සුඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස උපනික්ඛයපච්චයෙන පච්චයො. ආරම්භේෂ්ඨ-නික්ඛයො අනන්තරුපනික්ඛයො පකතුපනික්ඛයො : පකතුපනික්ඛයො සුඛාය වේදනාය සමපයුක්තං සද්ධං උපනික්ඛයා සුඛාය වේදනාය සමපයුක්තෙන විනේන දනං දෙති. සිලං සමාදියති, උපොසථකම්චි.

කරොති. සුඛය වේදනය සම්පයුක්තං කාමානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, සමාපත්තීං උප්පාදෙති, මානං ජප්පෙති, දිට්ඨිං ගණනාති, සුඛය වේදනය සම්පයුක්තං සීලං සුතං වාගං පඤ්ඤා රාගං මොහං මානං දිට්ඨිං පඤ්ඤා සුඛසහගතං කායවිඤ්ඤානං උපනිස්සාය සුඛය වේදනය සම්පයුක්තෙන විනේන දනං දෙති, (සංඛින්නං.) සමාපත්තීං උප්පාදෙති, සද්ධා පඤ්ඤාමකෙසු මානං ජප්පෙති. (දිට්ඨිං ගණනාති'ති කාතබ්බං, අවසේසු න කාතබ්බං.) සුඛය වේදනය සම්පයුක්තෙන විනේන අදින්නං ආදියති, මුසා භණති, පිසුනං භණති, සමථං පලපති, සන්ධිං ජීර්ණති, නිලෙලාපං භරති, එකාගාරිකං කරොති, පරිපජෙට්ඨති, පරදුරං ගව්ජති, ගාමසානං කරොති, නිගමසානං කරොති, සුඛය වේදනය සම්පයුක්තා සද්ධා සීලං සුතං වාගො පඤ්ඤා රාගො මොහො මානො දිට්ඨි පඤ්ඤා සුඛසහගතං කායවිඤ්ඤාණං සුඛය වේදනය සම්පයුක්තාය සද්ධාය සීලස්ස සුතස්ස වාගස්ස පඤ්ඤාය රාගස්ස මොහස්ස මානස්ස දිට්ඨියා පඤ්ඤාය සුඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස සුඛය වේදනාය සම්පයුක්තකානං ඛන්ධානං උපනිස්සාය පව්වයෙන පව්වයො.

සුඛය වේදනය සම්පයුක්තො ධම්මො දුක්ඛාය වේදනය සම්පයුක්තස්ස ධම්මාස්ස උපනිස්සාය පව්වයෙන පව්වයො : පකතුපනිස්සයො සුඛය වේදනය සම්පයුක්තං සද්ධා උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතාපෙති, පරිසිට්ඨි මූලකං දුක්ඛං පව්වනුභොති, සුඛය වේදනය සම්පයුක්තං සීලං සුතං වාගං පඤ්ඤා උපනිස්සාය අත්තානං ආතාපෙති, පරිතාපෙති, පරිසිට්ඨි මූලකං දුක්ඛං පව්වනුභොති, සුඛය වේදනය සම්පයුක්තං රාගං මොහං මානං දිට්ඨිං පඤ්ඤා සුඛසහගතං කායවිඤ්ඤාණං උපනිස්සාය පාණං හන්ති. දුක්ඛාය වේදනය සම්පයුක්තෙන විනේන අදින්නං ආදියති, මුසා භණති, පිසුනං භණති, එරුසං භණති, සමථං පලපති, සන්ධිං ජීර්ණති, නිලෙලාපං භරති, එකාගාරිකං කරොති, පරිපජෙට්ඨති, පරදුරං ගව්ජති, ගාමසානං කරොති, නිගමසානං කරොති, මාතරං ජීවිතා වොරොපෙති, පිතරං ජීවිතා වොරොපෙති, අරහන්තං ජීවිතා වොරොපෙති, දුට්ඨෙන විනේන ත්ථාගතස්ස ලොභිතං උප්පාදෙති සඬං භීරුති. සුඛය වේදනය සම්පයුක්තා සද්ධා, සීලං, සුතං, වාගො, පඤ්ඤා, රාගො, මොහො, මානො, දිට්ඨි, පඤ්ඤා, සුඛසහගතං කායවිඤ්ඤාණං දෙසස්ස, මොහස්ස, දුක්ඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස දුක්ඛාය වේදනය සම්පයුක්තකානං ඛන්ධානං උපනිස්සාය පව්වයෙන පව්වයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සුඛාය වේදනාය සමපයුක්තො ධම්මො අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, ආරම්මණුපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො : පකතූපනිස්සයො සුඛාය වේදනාය සමපයුක්තං සඤ්ඤා උපනිස්සාය අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තෙන විතෙන්න දුතං දෙති, සීලං සමාදියති, උපොසථකමිං කරොති, අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තං ඤානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤා උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති, මානං ජප්පෙති, දිට්ඨිං ගණනාති, සුඛාය වේදනාය සමපයුක්තං සීලං, සුතං, වාගං, පඤ්ඤා, රාගං, මොහං, මානං, දිට්ඨිං, පඤ්ඤා, සුඛසහගතං කායවිඤ්ඤාණං උපනිස්සාය අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තෙන විතෙන්න දුතං දෙති, (සංඛින්නං) සමාපත්තිං උප්පාදෙති. අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තෙන විතෙන්න අදින්නං ආදියති, මුසා හණති, පිසුනං හණති, ඵරුසං හණති, සලං පලපති, සන්ධිං ජිඤ්ඤති, නිලොපං හරති, එකාගාරිකං කරොති, පරිපජ්ඣෙති තිට්ඨති, පරදරං ගව්ඡති, ගාමසානං කරොති, නිගමසානං කරොති, සුඛාය වේදනාය සමපයුක්තො සඤ්ඤා, සීලං, සුතං වාගො, පඤ්ඤා, රාගො, මොහො, මානො, දිට්ඨි, පඤ්ඤා සුඛසහගතං කායවිඤ්ඤාණං අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තාය සඤ්ඤාය, සීලස්ස, සුතස්ස, වාගස්ස, පඤ්ඤාය, රාගස්ස, මොහස්ස, මානස්ස, දිට්ඨියා, පඤ්ඤාය, අදුක්ඛමසුඛාය වේදනාය සමපයුක්තකානං ඛණ්ඩානං උපනිස්සය පච්චයෙන පච්චයො.

දුක්ඛාය වේදනාය සමපයුක්තො ධම්මො දුක්ඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො : පකතූපනිස්සයො දෙසං උපනිස්සාය පාණං හනති, දුක්ඛාය වේදනාය සමපයුක්තෙන විතෙන්න අදින්නං ආදියති (සංඛින්නං) සඤ්ඤා භිඤ්ඤා, මොහං -පෙ- දුක්ඛසහගතං කායවිඤ්ඤාණං උපනිස්සාය පාණං හනති, දුක්ඛාය වේදනාය සමපයුක්තෙන විතෙන්න අදින්නං ආදියති, (සංඛින්නං) සඤ්ඤා භිඤ්ඤා, දෙසො, මොහො දුක්ඛසහගතං කායවිඤ්ඤාණං දෙසස්ස, මොහස්ස, දුක්ඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස දුක්ඛාය වේදනාය සමපයුක්තකානං ඛණ්ඩානං උපනිස්සයපච්චයෙන පච්චයො.

දුක්ඛාය වේදනාය සමපයුක්තො ධම්මො සුඛාය වේදනාය සමපයුක්තස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො පකතූපනිස්සයො, දෙසං උපනිස්සාය සුඛාය වේදනාය සමපයුක්තෙන විතෙන්න දුතං දෙති, (සංඛින්නං) සමාපත්තිං උප්පාදෙති. සුඛාය වේදනාය සමපයුක්තෙන විතෙන්න අදින්නං ආදියති, -පෙ- නිගමසානං කරොති.

මොහං -පෙ- දුක්ඛසහගතං කායවිඤ්ඤාණං උපනිස්සාය සුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන දනං දෙති, (සංඛින්නං) නිගමසාතං කරොති. දෙසො, මොහො, දුක්ඛසහගතං කායවිඤ්ඤාණං සුඛාය වෙදනාය සම්පයුක්තාය සඤ්ඤාය -පෙ- සුඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස සුඛාය වෙදනාය සම්පයුක්තකාතං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො.

දුක්ඛාය වෙදනාය සම්පයුක්තො ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො අනන්තරූප- නිස්සයො පකතූපනිස්සයො: පකතූපනිස්සයො දෙසං උපනිස්සාය අදුක්ඛම- සුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන දනං දෙති, නිගමසාතං කරොති. මොහං -පෙ- දුක්ඛසහගතං කායවිඤ්ඤාණං උපනිස්සාය අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන දනං දෙති, නිගමසාතං කරොති, දෙසො, මොහො, දුක්ඛසහගතං කායවිඤ්ඤාණං අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තාය සඤ්ඤාය -පෙ- පඤ්ඤාය අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තකාතං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තො ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො ආරම්භෙණූපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො: පකතූප- නිස්සයො, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තං සඤ්ඤා උපනිස්සාය අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන දනං දෙති, දිට්ඨිං ගණනාති, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තං සීලං සුතං වාගං පඤ්ඤා රාගං මොහං මානං දිට්ඨි පඤ්ඤා උපනිස්සාය අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන දනං දෙති, (සංඛින්නං) සමාපත්තිං උපපාදෙති, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන අදින්නං ආදියති, -පෙ- නිගමසාතං කරොති. අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තා සඤ්ඤා සීලං සුතං වාගො පඤ්ඤා රාගො මොහො මානො දිට්ඨි පඤ්ඤා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තාය සඤ්ඤාය (සංඛින්නං). පඤ්ඤාය අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තකාතං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තො ධම්මො සුඛාය වෙදනාය සම්පයුක්තස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො ආරම්භෙණූප- නිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො: පකතූපනිස්සයො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තං සඤ්ඤා උපනිස්සාය සුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන දනං දෙති, -පෙ- දිට්ඨිං ගණනාති. අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුක්තං සීලං -පෙ- පඤ්ඤා උපනිස්සාය සුඛාය වෙදනාය සම්පයුක්තෙන විනේන දනං දෙති, -පෙ-

සමාපනතිං උප්පාදෙති, සුඛාය වෙදනාය සමපයුකෙන වීතෙන අදින්නං ආදියති -පෙ- නිගමසාතං කරොති. අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතා සඤ්ඤා පඤ්ඤා සුඛාය වෙදනාය සමපයුකතාය සඤ්ඤා පඤ්ඤාය සුඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස සුඛාය වෙදනාය සමපයුකකාතං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතො ධම්මො දුක්ඛාය වෙදනාය සමපයුකස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො. අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො : පකතූපනිස්සයො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතං සඤ්ඤා උපනිස්සාය අනන්තං ආනාපෙති, පරිනාපෙති, පරිඨික්ඛිලකං දුක්ඛං පච්චන්තොති, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතං සීලං, (සංඛිතං) පඤ්ඤා උපනිස්සාය පාණං හනති, දුක්ඛාය වෙදනාය සමපයුකෙන වීතෙන අදින්නං ආදියති, (සංඛිතං) සඤ්ඤා භික්ඛති, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතා සඤ්ඤා -පෙ- පඤ්ඤා දෙසස්ස, මොහස්ස, දුක්ඛසහගතස්ස, කායවිඤ්ඤාණස්ස, දුක්ඛාය වෙදනාය සමපයුකකාතං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො.

සුඛාය වෙදනාය සමපයුකතො ධම්මො සුඛාය වෙදනාය සමපයුකස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො : පුරිමා පුරිමා සුඛාය වෙදනාය සමපයුකතා ඛන්ධා පච්ඤ්ඤානං පච්ඤ්ඤානං සුඛාය වෙදනාය සමපයුකකාතං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො, සුඛාය වෙදනාය සමපයුකතං අනුලොමං ගොත්‍රභුක්ඛං, අනුලොමං වොදනස්ස, ගොත්‍රභුමග්ගස්ස, වොදනං මග්ගස්ස, ආසෙවනපච්චයෙන පච්චයො.

දුක්ඛාය වෙදනාය සමපයුකතො ධම්මො දුක්ඛාය වෙදනාය සමපයුකස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො : පුරිමා පුරිමා දුක්ඛාය වෙදනාය සමපයුකතා ඛන්ධා පච්ඤ්ඤානං පච්ඤ්ඤානං දුක්ඛාය වෙදනාය සමපයුකකාතං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො.

අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතො ධම්මො අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො : පුරිමා පුරිමා අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතා ඛන්ධා පච්ඤ්ඤානං පච්ඤ්ඤානං අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකකාතං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො, අදුක්ඛමසුඛාය වෙදනාය සමපයුකතං අනුලොමං ගොත්‍රභුක්ඛං, අනුලොමං වොදනස්ස, ගොත්‍රභු මග්ගස්ස, වොදනං මග්ගස්ස ආසෙවනපච්චයෙන පච්චයො.

සුඛාය වෙදනාය සමපයුකතො ධම්මො සුඛාය වෙදනාය සමපයුකස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො : සහජාතා

නානාබණිකා, සහජාතා සුබාය වේදනාය සමපයුක්තා වෙතනා සමපයුක්තකානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො, නානාබණිකා සුබාය වේදනාය සමපයුක්තා වෙතනා විපාකානං සුබාය වේදනාය සමපයුක්තකානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො.

සුඛය වේදනය සම්පයුක්තා ධර්මෝ දුක්ඛය වේදනය සම්පයුක්තස්ස ධර්මස්ස කල්පවිවයෙන පත්තියො : නානාබණ්ඩකා සුඛය වේදනය සම්පයුක්තා වෙනතා විපාකානං දුක්ඛය වේදනය සම්පයුක්තකානං බන්ධානං කල්පවිවයෙන පත්තියො.

සුඛය වේදනාය සම්පයුතෙනා ධම්මෝ අදුක්ඛම්සුඛය වේදනාය සම්පයුතස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයෝ : නානාචේතකා සුඛය වේදනාය සම්පයුතතා චෙත්තා ඵ්ථිපකානං අදුක්ඛම්සුඛය වේදනාය සම්පයුතතිකානං ඛණ්ඩානං කම්මපච්චයෙන පච්චයෝ.

දුකඛිය වේදනාය සම්පයුතො ධර්මො දුකඛිය වේදනාය සම්පයුතං ධර්මං කල්පවයෙන පව්වයො : සභජාතා, නානාබණ්ඩා, සභජාතා දුකඛිය වේදනාය සම්පයුතො වෙනනා සම්පයුතකානං ඛණ්ඩානං කල්පවයෙන පව්වයො, නානාබණ්ඩා දුකඛිය වේදනාය සම්පයුතො වෙනනා විජාකානං දුකඛිය වේදනාය සම්පයුතකානං ඛණ්ඩානං කල්පවයෙන පව්වයො.

දුකකිය වේදනය සම්පයුතෙතා ධර්මෝ අදුකම්මස්සබ්බාය
වේදනාය සම්පයුතකාසාරි ධර්මස්ස කම්මපච්චයෙන පච්චයො
නානාබේදකා දුකකිය වේදනය සම්පයුතතා වේතනා විපාකානං
අදුකම්මස්සබ්බාය වේදනය සම්පයුතකානං බන්ධනං කම්මපච්චයෙන
පච්චයො.

අද්‍රක්‍ෂමස්ත්‍රධාය වේදනාය සමප්‍රසන්නො ධර්මො අද්‍රක්‍ෂමස්ත්‍රධාය
වේදනාය සමප්‍රසන්නස්ස ධර්මස්ස කර්මපච්චයෙන පච්චයො: සහජාතා,
නානාඛණිකා, සහජාතා අද්‍රක්‍ෂමස්ත්‍රධාය වේදනාය සමප්‍රසන්නා
වේතනා සමප්‍රසන්නකානං ඛණ්ඩානං කර්මපච්චයෙන පච්චයො,
නානාඛණිකා අද්‍රක්‍ෂමස්ත්‍රධාය වේදනාය සමප්‍රසන්නා වේතනා
විපාකානං අද්‍රක්‍ෂමස්ත්‍රධාය වේදනාය සමප්‍රසන්නකානං ඛණ්ඩානං
කර්ම පච්චයෙන පච්චයො.

අද්‍රැක්ඛමිත්‍රධාය වේදනාය සමපයුතෙනා ධම්මො සුඛාය වේදනාය
සමපයුතත්තසා ධම්මසා කම්මපච්චයෙන පච්චයො : නානාකුඤ්ඤා
අද්‍රැක්ඛමිත්‍රධාය වේදනාය සමපයුතනා චේතනා විපාකානං සුඛාය
වේදනාය සමපයුතත්තකානං ඛ්‍යාතං කම්මපච්චයෙන පච්චයො.

* මෙම පොතේහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අද්දකම්මසුඛාය වේදනාය සමපයුතො ධර්මො දුක්ඛාය වේදනාය සමපයුතස්ස ධර්මස්ස කල්ලිපච්චයෙන පච්චයො, නානාබණ්ඩා අද්දකම්මසුඛාය වේදනාය සමපයුතො වෙනනා විපාකානං දුක්ඛාය වේදනාය සමපයුතකානං ඛන්ධානං කල්ලිපච්චයෙන පච්චයො.

සුඛාය වේදනාය සමපයුතො ධර්මො සුඛාය වේදනාය සමපයුතස්ස ධර්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො සුඛාය වේදනාය සමපයුතො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං විපාකපච්චයෙන පච්චයො, දො, ඛන්ධා එකස්ස ඛන්ධස්ස විපාකපච්චයෙන පච්චයො, පට්ඨන්ධිකම්මණෙ සුඛාය වේදනාය සමපයුතො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං විපාක පච්චයෙන පච්චයො, දො ඛන්ධා එකස්ස ඛන්ධස්ස -පෙ-.

දුක්ඛාය වේදනාය සමපයුතො ධර්මො දුක්ඛාය වේදනාය සමපයුතස්ස ධර්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො දුක්ඛාය වේදනාය සමපයුතො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං විපාකපච්චයෙන පච්චයො -පෙ-.

අද්දකම්මසුඛාය වේදනාය -පෙ- විපාකො අද්දකම්මසුඛාය වේදනාය සමපයුතො එකො ඛන්ධො ද්විත්තං ඛන්ධානං -පෙ- පට්ඨන්ධිකම්මණෙ සුඛාය වේදනාය සමපයුතො ධර්මො සුඛාය වේදනාය සමපයුතස්ස ධර්මස්ස ආභාරපච්චයෙන පච්චයො -පෙ- ඉන්ද්‍රියපච්චයෙන පච්චයො -පෙ- ක්කානපච්චයෙන පච්චයො -පෙ- මහපච්චයෙන පච්චයො -පෙ- සමපයුතපච්චයෙන පච්චයො -පෙ- අත්ථිපච්චයෙන පච්චයො -පෙ- නත්ථිපච්චයෙන පච්චයො -පෙ- විග්ගපච්චයෙන පච්චයො -පෙ- අවිග්ගපච්චයෙන පච්චයො -පෙ-.

ගණනා.

හෙතුයා තිණි, ආරම්භණෙ නව, අධිපතියා පඤ්ඤා, අනන්තරෙ සත්ත, සමන්තකාරෙ සත්ත, සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තිණි, උපනිස්සයෙ නව, ආසෙවනෙ තිණි, කල්ලිප අට්ඨ, විපාකෙ තිණි, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්කානෙ තිණි, මහෙ තිණි, සමපයුතෙ තිණි, අත්ථියා තිණි, නත්ථියා සත්ත, විග්ගෙ සත්ත, අවිග්ගෙ තිණි.

හෙතුවච්චියා අධිපතියා දො, සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තිණි, විපාකෙ දො, ඉන්ද්‍රියෙ දො, මහෙ දො, සමපයුතෙ තිණි, අත්ථියා තිණි, අවිග්ගෙ තිණි. හෙතු සහජාත

අඤ්ඤාමඤ්ඤා නිස්සය සමපයුක්ත අත්ථි අවිගතතනි තිණි, හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය විපාක සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව.

හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව, හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය විපාක ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව, හෙතු අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව. හෙතු අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය විපාක ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව.

ආරමුණපට්ඨයා අධිපතියා චක්කාරි, උපනිස්සයෙ චක්කාරි, ආරමුණාධිපති උපනිස්සයතනි චක්කාරි.

අධිපතිපට්ඨයා හෙතුයා දෙව, ආරමුණෙ චක්කාරි, සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිස්සයෙ තිණි, උපනිස්සයෙ චක්කාරි, විපාකෙ දෙව, ආහාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, මග්ගෙ තිණි, සමපයුක්තෙ තිණි, අත්ථියා තිණි, අවිගතෙ තිණි.

අධිපති ආරමුණ උපනිස්සයතනි චක්කාරි, අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය සමපයුක්ත අත්ථි අවිගතතනි තිණි, අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය විපාක සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව, අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය ආහාර ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතතනි තිණි, අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය විපාක ආහාර ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව, අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි තිණි, අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය විපාක ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව.

අධිපති හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව, අධිපති හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිස්සය විපාක ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතතනි දෙව. අනානාරපට්ඨයා සමනානාරෙ සත්ත, උපනිස්සයෙ සත්ත, ආසෙචනෙ තිණි, කමමෙ දෙව, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අනානාර සමනානාර උපනිස්සය නත්ථි විගතතනි සත්ත, අනානාර සමනානාර උපනිස්සය ආසෙචන නත්ථි විගතතනි තිණි, අනානාර සමනානාර උපනිස්සය කමම නත්ථි විගතතනි දෙව, සමනානාරපට්ඨයා (අනානාර සද්ධිසං.) සහජාතපට්ඨයා, අඤ්ඤාමඤ්ඤා පට්ඨයා, නිස්සයපට්ඨයා හෙතුයා

තීණි, අධිපතියා තීණි, සහජාතෙ තීණි, අඤ්ඤමඤ්ඤ තීණි, කළෙම තීණි, විපාකෙ තීණි, ආභාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ක්කාමො තීණි, මග්ගෙ තීණි, සමපයුතො තීණි, අත්ථියා තීණි, අවිගතො තීණි.

නිසසය සහජාත අඤ්ඤමඤ්ඤ සමපයුතො අත්ථී අවිගතනති තීණි, නිසසය සහජාත අඤ්ඤමඤ්ඤ විපාක සමපයුතො අත්ථී අවිගතනති තීණි, උපනිසසයපච්චයා ආරමුඛො චක්කාරි, අධිපතියා චක්කාරි, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, ආසෙවනො තීණි, කළෙම අට්ඨ, නත්ථියා සත්ත, විගතො සත්ත, උපනිසසය ආරමුඛො අධිපතීථී චක්කාරි.

උපනිසසය අනන්තර සමනන්තර නත්ථී විගතනති සත්ත, උපනිසසය අනන්තර සමනන්තර ආසෙවන නත්ථී විගතනති තීණි, උපනිසසය කළෙතති අට්ඨ, උපනිසසය අනන්තර සමනන්තර කළෙම නත්ථී විගතනති ඥො. ආසෙවනපච්චයා අනන්තරෙ තීණි, සමනන්තරෙ තීණි, උපනිසසයෙ තීණි, නත්ථියා තීණි, විගතො තීණි, ආසෙවන අනන්තර සමනන්තර උපනිසසය නත්ථී විගතනති තීණි, කළෙපච්චයා අනන්තරෙ ඥො, සමනන්තරෙ ඥො, සහජාතෙ තීණි, අඤ්ඤමඤ්ඤ තීණි, නිසසයෙ තීණි, උපනිසසයෙ අට්ඨ, විපාකෙ තීණි, ආභාරෙ තීණි, සමපයුතො තීණි, අත්ථියා තීණි, නත්ථියා ඥො, විගතො ඥො, අවිගතො තීණි. කළෙම උපනිසසයනති අට්ඨ, කළෙම අනන්තර සමනන්තර උපනිසසය නත්ථී විගතනති ඥො, කළෙම සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය ආභාර සමපයුතො අත්ථී අවිගතනති තීණි, කළෙම සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක ආභාර සමපයුතො අත්ථී අවිගතනති තීණි.

විපාකපච්චයා හෙතුයා ඥො, අධිපතියා ඥො, සහජාතෙ තීණි, (සංඛින්නං.) අත්ථියා තීණි, අවිගතො තීණි, විපාක සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය සමපයුතො අත්ථී අවිගතනති තීණි, ආභාරපච්චයා අධිපතියා තීණි, සහජාතෙ තීණි, අඤ්ඤමඤ්ඤ තීණි, නිසසයෙ තීණි, කළෙම තීණි, විපාකෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, සමපයුතො තීණි, අත්ථියා තීණි, අවිගතො තීණි.

ආභාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය සමපයුතො අත්ථී අවිගතනති තීණි, ආභාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය විපාක සමපයුතො අත්ථී අවිගතනති තීණි, ආභාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය කළෙම සමපයුතො අත්ථී අවිගතනති තීණි, ආභාර සහජාත අඤ්ඤමඤ්ඤ නිසසය කළෙම විපාක සමපයුතො අත්ථී අවිගතනති තීණි,

ආහාර සහජාන අකුඤ්ඤා නිසස්ස ඉන්ද්‍රිය සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ආහාර සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක ඉන්ද්‍රිය සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි.

ආහාර අධිපති සහජාන අකුඤ්ඤා නිසස්ස ඉන්ද්‍රිය සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ආහාර අධිපති සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක ඉන්ද්‍රිය සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා, ඉන්ද්‍රිය-පච්චයා හෙතුයා ඥා, අධිපතියා තිණි, සහජානෙ තිණි, අකුඤ්ඤා තිණි, නිසස්සෙ තිණි, විපාකෙ තිණි, ආහාරෙ තිණි, කාමො තිණි, මග්ගෙ තිණි, සම්පයුක්තෙ තිණි, අත්ථියා තිණි, අවිගතෙ තිණි.

ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස කාමාන සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක කාමාන සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස කාමාන මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක කාමාන මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස ආහාර සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක ආහාර සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි.

ඉන්ද්‍රිය අධිපති සහජාන අකුඤ්ඤා නිසස්ස ආහාර සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය අධිපති සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක ආහාර සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා, ඉන්ද්‍රිය අධිපති සහජාන අකුඤ්ඤා නිසස්ස මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති තිණි, ඉන්ද්‍රිය අධිපති සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා.

ඉන්ද්‍රිය හෙතු සහජාන අකුඤ්ඤා නිසස්ස මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා, ඉන්ද්‍රිය හෙතු සහජාන අකුඤ්ඤා නිසස්ස විපාක මග්ග සම්පයුක්ත අත්ථි අවිගතනති ඥා.

ඉන්ද්‍රිය හෙතු අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස මග්ග සමප-
යුක්ත අත්ථි අවිගතනති ඉදං, ඉන්ද්‍රිය හෙතු අධිපති සහජාත
අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක මග්ග සමපයුක්ත අත්ථි අවිග-
තනති ඉදං.

කොතපච්චයා සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිසස්සයෙ
තිණි, විපාකෙ ඉදං, ඉන්ද්‍රියෙ තිණි, මග්ගෙ තිණි, සමපයුක්තෙ
තිණි, අත්ථියා තිණි, අවිගතෙ තිණි.

කොත සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස සමපයුක්ත අත්ථි අවිගතනති
තිණි, කොත සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක සමපයුක්ත අත්ථි
අවිගතනති ඉදං, කොත සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස ඉන්ද්‍රිය
සමපයුක්ත අත්ථි අවිගතනති තිණි, කොතසහජාත අඤ්ඤාමඤ්ඤා
නිසස්ස විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනති ඉදං, කොත
සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස මග්ග සමපයුක්ත අත්ථි අවිගතනති
තිණි, කොත සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක මග්ග සමප-
යුක්ත අත්ථි අවිගතනති ඉදං, කොත සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස
ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිගතනති තිණි, කොත සහජාත
අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක ඉන්ද්‍රිය මග්ග සමපයුක්ත අත්ථි අවිග-
තනති ඉදං.

මග්ගපච්චයා හෙතුයා ඉදං, අධිපතියා තිණි, සහජාතෙ තිණි,
අඤ්ඤාමඤ්ඤා තිණි, නිසස්සයෙ තිණි, විපාකෙ ඉදං, ඉන්ද්‍රියෙ
තිණි, කොතෙ තිණි, සමපයුක්තෙ තිණි, අත්ථියා තිණි, අවිගතෙ
තිණි.

මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස සමපයුක්ත අත්ථි අවිග-
තනති තිණි, මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක සමප-
යුක්ත අත්ථි අවිගතනති ඉදං, මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස
ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනති තිණි, මග්ග සහජාත අඤ්ඤා-
මඤ්ඤා නිසස්ස විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනති ඉදං,
මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස කොත සමපයුක්ත අත්ථි
අවිගතනති තිණි, මග්ග සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස විපාක
කොත සමපයුක්ත අත්ථි අවිගතනති ඉදං, මග්ග සහජාත අඤ්ඤා-
මඤ්ඤා නිසස්ස විපාක ඉන්ද්‍රිය කොත සමපයුක්ත අත්ථි අවිග-
තනති ඉදං.

මග්ග අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිසස්ස ඉන්ද්‍රිය සමප-
යුක්ත අත්ථි අවිගතනති තිණි, මග්ග අධිපති සහජාත අඤ්ඤා-
මඤ්ඤා නිසස්ස විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිග-
තනති ඉදං.

මග්ග හෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය ඉන්ද්‍රිය සමප-
යුක්ත අත්ථි අවිගතනති ඥා, මග්ගහෙතු සහජාත අඤ්ඤාමඤ්ඤා
නිසංසය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනති ඥා.

මග්ග හෙතු අධිපති සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය ඉන්ද්‍රිය
සමපයුක්ත අත්ථි අවිගතනති ඥා, මග්ග හෙතු අධිපති සහජාත
අඤ්ඤාමඤ්ඤා නිසංසය විපාක ඉන්ද්‍රිය සමපයුක්ත අත්ථි අවිගතනති
ඥා.

සමපයුක්තපට්ඨයා හෙතුයා තීණි, අධිපතියා තීණි, සහජාතෙ
තීණි, අඤ්ඤාමඤ්ඤා තීණි, නිසංසයෙ තීණි, කලෙම තීණි, විපාකෙ
තීණි, ආභාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ක්‍යාතෙ තීණි, මග්ගෙ තීණි,
අත්ථියා තීණි, අවිගතෙ තීණි.

සමපයුක්ත සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය අත්ථි අවිගතනති
තීණි, සමපයුක්ත සහජාත අඤ්ඤාමඤ්ඤා නිසංසය විපාක අත්ථි
අවිගතනති තීණි, අත්ථිපට්ඨයා, නත්ථිපට්ඨයා, විගතපට්ඨයා, අවිගත
පට්ඨයා.

පඤ්ඤාචාරසං අනුලොමං.

න හෙතු මූලකං

සුඛාය වෙදනාය සමපයුක්තො ධර්මො සුඛාය වෙදනාය සමප-
යුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- සහජාත-
පට්ඨයෙන පට්ඨයො -පෙ- උපතිස්සයපට්ඨයෙන පට්ඨයො -පෙ-
කල්පපට්ඨයෙන පට්ඨයො -පෙ-.

සුඛාය වෙදනාය සමපයුක්තො ධර්මො දුක්ඛාය වෙදනාය සමප-
යුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- උප-
තිස්සය පට්ඨයෙන පට්ඨයො -පෙ- කල්පපට්ඨයෙන පට්ඨයො -පෙ-.

සුඛාය වෙදනාය සමපයුක්තො ධර්මො අදුක්ඛමසුඛාය වෙදනාය
සමපයුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- උප-
තිස්සයපට්ඨයෙන පට්ඨයො -පෙ- කල්පපට්ඨයෙන පට්ඨයො -පෙ-.

දුක්ඛාය වෙදනාය සමපයුක්තො ධර්මො දුක්ඛාය වෙදනාය
සමපයුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- සහජාත
පට්ඨයෙන පට්ඨයො -පෙ- උපතිස්සය පට්ඨයෙන පට්ඨයො -පෙ-
කල්පපට්ඨයෙන පට්ඨයො -පෙ-.

දුක්ඛාය වේදනාය සම්පයුක්තො ධර්මො සුඛාය වේදනාය සම්පයුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- උපනික්ඛය පට්ඨයෙන පට්ඨයො -පෙ-.

දුක්ඛාය වේදනාය සම්පයුක්තො ධර්මො අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- උපනික්ඛයපට්ඨයෙන පට්ඨයො -පෙ- කම්මපට්ඨයෙන පට්ඨයො -පෙ-.

අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුක්තො ධර්මො අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- සහජාතපට්ඨයෙන පට්ඨයො -පෙ- උපනික්ඛයපට්ඨයෙන පට්ඨයො -පෙ- කම්මපට්ඨයෙන පට්ඨයො -පෙ-.

අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුක්තො ධර්මො සුඛාය වේදනාය සම්පයුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- උපනික්ඛයපට්ඨයෙන පට්ඨයො -පෙ- කම්මපට්ඨයෙන පට්ඨයො -පෙ-.

අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුක්තො ධර්මො දුක්ඛාය වේදනාය සම්පයුක්තස්ස ධර්මස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො -පෙ- උපනික්ඛයපට්ඨයෙන පට්ඨයො -පෙ- කම්මපට්ඨයෙන පට්ඨයො -පෙ-.

ගණනා

න හෙතුයා නව, න ආරම්භණ නව, න අධිපතියා නව, න අනන්තරෙ නව, න සමනන්තරෙ නව, න සහජාතෙ නව, න අසුඛමසුඛෙ නව, න නික්ඛයෙ නව, න උපනික්ඛයෙ නව, න පුරෙජාතෙ නව, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව, න කම්මෙ නව, න විජාතෙ නව, න ආහාරෙ නව, න ඉන්ද්‍රියෙ නව, න ඝ්‍රාමෙ නව, න මග්ගෙ නව, න සම්පයුක්තෙ නව, න විපයුක්තෙ නව, නො අත්තියා නව, නො නත්තියා නව, නො විගතෙ නව, නො අවිගතෙ නව.

න හෙතුපට්ඨයා න ආරම්භණ නව, (සංඛික්ඛං.) නො අවිගතෙ නව, න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා න අධිපතියා නව, න උපනික්ඛයෙ අධි - (සංඛික්ඛං.) නො අවිගතෙ නව, න හෙතුපට්ඨයා න ආරම්භණපට්ඨයා - (සංඛික්ඛං.)

න උපනික්ඛය පට්ඨයා න පුරෙජාතපට්ඨයා න පච්ඡාජාතපට්ඨයා න ආසෙවන පට්ඨයා න විජාතපට්ඨයා න ආහාරපට්ඨයා, - (සංඛික්ඛං.) නො අවිගතෙ අධි.

න හෙතු මූලකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

(යථා කුසලක්‍ෂිකස්ස පච්චන්‍යගණනා ගණිතා, එවං ඉමම්පි අසම්මුඛගණනා සබ්බං මූලකං ගණෙතබ්බං.)

පච්චන්‍යය.

හෙතුපච්චයා න ආරම්භණේ තීණි, න අධිපතියා තීණි, න අනන්තරේ තීණි, න සමන්තාන්තරේ තීණි, න උපනිස්සයේ තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කම්මෙ තීණි, න විපාකෙ තීණි, න ආහාරේ තීණි, න ඉන්ද්‍රියේ තීණි, න ක්‍රියානෙ තීණි, න මග්ගෙ තීණි, න විප්පයුක්කෙ තීණි, නො නස්සියා තීණි, නො විගතෙ තීණි.

හෙතුසහජාත අක්කුමක්කු නිස්සය සම්පයුක්ත අත්ථි අවිගතන්ති න ආරම්භණේ තීණි, (සංඛික්කං.) නො විගතෙ තීණි, (යථා කුසලක්‍ෂිකස්ස අනුලොමපච්චන්‍ය ගණනා සජ්ඣායමග්ගන ගණිතා එවං ඉමම්පි ගණෙතබ්බං.) කම්මපච්චයා න හෙතුයා අට්ඨ, න ආරම්භණේ අට්ඨ, -පෙ- නො අවිගතෙ අට්ඨ.

අනුලොමපච්චන්‍ය ගණනා.

න හෙතුපච්චයා ආරම්භණේ නව, අධිපතියා පක්ඛි, අනන්තරේ සක්ක, සමන්තාන්තරේ සක්ක, සහජාතෙ තීණි, අක්කුමක්කු තීණි, නිස්සයේ තීණි, උපනිස්සයේ නව, ආසෙවනෙ තීණි, කම්මෙ අට්ඨ, විපාකෙ තීණි, ආහාරේ තීණි, ඉන්ද්‍රියේ තීණි, ක්‍රියානෙ තීණි, මග්ගෙ තීණි, සම්පයුක්කෙ තීණි, අස්සියා තීණි, නස්සියා සක්ක, විගතෙ සක්ක, අවිගතෙ තීණි.

න හෙතුපච්චයා න ආරම්භණපච්චයා අධිපතියා තීණි, අනන්තරේ සක්ක, (සංඛික්කං.) අවිගතෙ තීණි, න හෙතුපච්චයා න ආරම්භණපච්චයා න අධිපතිපච්චයා, න අනන්තරපච්චයා න සමන්තාන්තරපච්චයා සහජාතෙ තීණි, අක්කුමක්කු තීණි, නිස්සයේ තීණි, උපනිස්සයේ නව, කම්මෙ අට්ඨ, විපාකෙ තීණි, අවිගතෙ තීණි.

න හෙතුපච්චයා න ආරම්භණපච්චයා, (මූලකං, සංඛික්කං.) න නිස්සය පච්චයා උපනිස්සයේ නව, කම්මෙ අට්ඨ, න හෙතුපච්චයා න ආරම්භණ පච්චයා, (සංඛික්කං.) න උපනිස්සයපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාතපච්චයා න ආසෙවනපච්චයා න විපාකපච්චයා න ආහාරපච්චයා න ඉන්ද්‍රියපච්චයා න ක්‍රියානපච්චයා න

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

මග්ගපච්චයා න සමපයුක්ත පච්චයා න විපායුක්තපච්චයා නො අත්ථිපච්චයා නො නත්ථිපච්චයා නො විගතපච්චයා නො අවිගත-පච්චයා, කමෙම අට්ඨ.

න හෙතු මූලකං.

න ආරමුඛපච්චයා හෙතුයා තිණි, (සංඛින්නං.) කමෙම අට්ඨ, අවිගතෙ තිණි, නො අවිගතපච්චයා ආරමුඛෙ නව, අධිපතියා චක්ඛාරි, අනන්තරෙ සත්ත, සමන්තරෙ සත්ත, උපනික්ඛයෙ නව, ආසෙවනෙ තිණි, කමෙම අට්ඨ, නත්ථියා සත්ත, විගතෙ සත්ත.

නො අවිගතපච්චයා න හෙතුපච්චයා න ආරමුඛපච්චයා අනන්තරෙ සත්ත, සමන්තරෙ සත්ත, උපනික්ඛයෙ නව, ආසෙ-වනෙ තිණි, කමෙම අට්ඨ, නත්ථියා සත්ත, විගතෙ සත්ත.

නො අවිගතපච්චයා න හෙතුපච්චයා න ආරමුඛ න අධිපති න අනන්තර න සමන්තර න සහජාත න අඤ්ඤාමඤ්ඤා න නික්ඛය න උපනික්ඛය න පුරෙජාත න පටිපාජාත න ආසෙවන න විපාක න ආහාර න ඉන්ද්‍රිය න කුමාන න මග්ග න සමප-යුක්ත න විපායුක්ත නො අත්ථිපච්චයා නො නත්ථිපච්චයා නො විගතපච්චයා, කමෙම අට්ඨ. (යථා කුසලානකසස පච්චනියානුලොම ගණනා සජ්ඣාය මග්ගෙන ගණිතා, එවං ගණෙතබ්බං.)

පට්ඨනියානුලොමං.

වෙදනාතතිකං නිට්ඨිතං.

3. විපාකානන්තිකං

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: විපාකං එකං බන්ධං පටිච්ච තයො බන්ධා -පෙ- ඉදං බන්ධං පටිච්ච ඉදං බන්ධං, පටිස්සන්ධිකම්මෙණ විපාකං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, ඉදං බන්ධං පටිච්ච ඉදං බන්ධා.

විපාකං ධම්මං පටිච්ච නෙව විපාක න විපාක ධම්ම ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: විපාකෙ බන්ධෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං, පටි-සන්ධිකම්මෙණ විපාකෙ බන්ධෙ පටිච්ච කට්ඨනා රූපං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ච නෙව විපාක න විපාක ධම්ම ධම්මො ච ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: විපාකං එකං බන්ධං පටිච්ච තයො බන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, ඉදං බන්ධං පටිච්ච ඉදං බන්ධා වික්ඛසමුට්ඨානාඤ්ඤා රූපං, පටිස්සන්ධිකම්මෙණ විපාකං එකං බන්ධං පටිච්ච තයො බන්ධා කට්ඨනා ච රූපං, ඉදං බන්ධං පටිච්ච ඉදං බන්ධා කට්ඨනා ච රූපං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාකධම්මෙහි පටිච්ච විපාකධම්මෙහි උප්පන්නි හෙතු පට්ඨයා: විපාකධම්මෙහි එකං බන්ධං පටිච්ච තයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

විපාකධම්මෙහි පටිච්ච නෙවවිපාකනවිපාක ධම්මෙහි උප්පන්නි හෙතුපට්ඨයා: විපාක ධම්මෙහි බන්ධෙ පටිච්ච වික්ඛසම්මුඛානං රූපං.

විපාකධම්මෙහි පටිච්ච විපාකධම්මෙහි ච නෙවවිපාක නවිපාකධම්මෙහි ච ධම්මො උප්පන්නි හෙතු පට්ඨයා: විපාකධම්මෙහි එකං බන්ධං පටිච්ච තයො බන්ධා වික්ඛසම්මුඛානාඤ්ච රූපං, දො බන්ධෙ පටිච්ච දො බන්ධා වික්ඛසම්මුඛානාඤ්ච රූපං.

නෙවවිපාකනවිපාකධම්මෙහි පටිච්ච නෙවවිපාකනවිපාකධම්මෙහි උප්පන්නි හෙතුපට්ඨයා: නෙවවිපාකනවිපාකධම්මෙහි එකං බන්ධං පටිච්ච තයො බන්ධා වික්ඛසම්මුඛානාඤ්ච රූපං, දො බන්ධෙ පටිච්ච දො බන්ධා වික්ඛසම්මුඛානාඤ්ච රූපං, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා, මහාභූතෙ පටිච්ච වික්ඛසම්මුඛානං රූපං, කට්ඨානා රූපං, උපාද්‍ය රූපං.

නෙවවිපාකනවිපාකධම්මෙහි පටිච්ච විපාකො ධම්මො උප්පන්නි හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ වත්ත්වං පටිච්ච විපාකා බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මෙහි පටිච්ච විපාකො ච නෙව විපාක න විපාකධම්මෙහි ච ධම්මො උප්පන්නි හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ වත්ත්වං පටිච්ච විපාකා බන්ධා, මහාභූතෙ පටිච්ච කට්ඨානා රූපං.

විපාකාඤ්ච නෙවවිපාකනවිපාකධම්මෙහි ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පන්නි හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ විපාකං එකං බන්ධාඤ්ච වත්ත්වාඤ්ච පටිච්ච තයො බන්ධා, දො බන්ධෙ ව වත්ත්වාඤ්ච පටිච්ච දො බන්ධා.

විපාකාඤ්ච නෙවවිපාකනවිපාකධම්මෙහි ධම්මං පටිච්ච නෙව විපාකනවිපාකධම්මෙහි උප්පන්නි හෙතුපට්ඨයා: විපාකෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසම්මුඛානං රූපං, පටිසන්ධිකඛණේ විපාකෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨානා රූපං.

විපාකාඤ්ච නෙවවිපාකනවිපාකධම්මෙහි ධම්මං පටිච්ච විපාකො ච නෙවවිපාකනවිපාකධම්මෙහි ච ධම්මො උප්පන්නි

හෙතුපච්චයා: පටිසන්ධිකඛණේ විපාකං එකං බන්ධංඤ්ඤා වත්ථංඤ්ඤා පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ ව වත්ථංඤ්ඤා පටිච්ච දො බන්ධා විපාකෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨනා රූපං.

විපාකධම්මධම්මෙ නෙව විපාකනවිපාකධම්මධම්මෙ ධම්මං පටිච්ච නෙව විපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති හෙතු පච්චයා: විපාකධම්මධම්මෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච විභ්ගසමුට්ඨානං රූපං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා: විපාකං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා, පටිසන්ධිකඛණේ විපාකං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

විපාකධම්මධම්මං පටිච්ච විපාකධම්මධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා: විපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

නෙව විපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙව විපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා: නෙව විපාකනවිපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

නෙව විපාකනවිපාකධම්මධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා: පටිසන්ධිකඛණේ වත්ථං පටිච්ච විපාකා බන්ධා.

විපාකඤ්ඤා නෙව විපාකනවිපාකධම්මධම්මෙ ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා: පටිසන්ධිකඛණේ විපාකං එකං බන්ධංඤ්ඤා වත්ථංඤ්ඤා පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ ව වත්ථංඤ්ඤා පටිච්ච දො බන්ධා.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති අධිපතිපච්චයා: විපාකං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

විපාකං ධම්මං පටිච්ච නෙව විපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති අධිපතිපච්චයා: විපාකෙ බන්ධෙ පටිච්ච විභ්ගසමුට්ඨානං රූපං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ව නෙවවිපාකනවිපාකධම්මං ධම්මො ව ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: විපාකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, විපාකධම්මධම්මං පටිච්ච තිණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාක ධම්මං ධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, මහාභූතෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං උප්පද්ධං, විපාකඤ්ඤා.

නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: විපාකෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

විපාකධම්මධම්මඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති අධිපතිපත්තියා: විපාකධම්මධම්මෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති අනන්තර-පත්තියා -පෙ- සමන්තන්තරපත්තියා -පෙ- (ආරම්භණපත්තිය සද්දිසං) සහජාතපත්තියා -පෙ- (සහජාතං සබ්බං හෙතුපත්තිය සද්දිසං.)

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මං ධම්මො උප්පජ්ජති සහජාතපත්තියා: බාහිරං ආහාරසමුට්ඨානං උතු-සමුට්ඨානං අසඤ්ඤාසත්තානං, සහජාතෙ ඉමං නානාකරණං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති අඤ්ඤා-මඤ්ඤාපත්තියා: විපාකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, පටිසන්ධිකකිණේ විපාකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා,

විපාකං ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්ප-ජ්ජති අඤ්ඤාමඤ්ඤාපත්තියා: පටිසන්ධිකකිණේ විපාකෙ ඛන්ධෙ පටිච්ච වත්ථු ව.

විපාකං ධම්මං පටිච්ච විපාකො ව නෙවවිපාකනවිපාකධම්මං ධම්මො ධම්මො උප්පජ්ජති අඤ්ඤාමඤ්ඤාපත්තියා: පටිසන්ධිකකිණේ

විපාකං එකං බන්ධං පටිච්ච නයො බන්ධා වත්ථු ව, දො බන්ධෙ පටිච්ච දො බන්ධා වත්ථු ව.

විපාකධම්මධම්මං පටිච්ච විපාකධම්මධම්මො උප්පජ්ඣති අඤ්ඤාමඤ්ඤාපච්චයා: විපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ඣති අඤ්ඤාමඤ්ඤාපච්චයා: නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, එකං මහාභූතං බාහිරං ආභාරසමුප්පාදානං උතුසමුප්පාදානං අසඤ්ඤාසක්කානං එකං මහාභූතං, නෙව විපාකනවිපාකධම්මධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ඣති අඤ්ඤාමඤ්ඤාපච්චයා: පටිසන්ධිකඛණෙ වත්ථුං පටිච්ච විපාකා බන්ධා, විපාකඤ්ඤා.

නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ඣති අඤ්ඤාමඤ්ඤාපච්චයා: පටිසන්ධිකඛණෙ විපාකං එකං බන්ධඤ්ඤා වත්ථුඤ්ඤා පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ ව වත්ථුඤ්ඤා පටිච්ච දො බන්ධා.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ඣති නිස්සය-පච්චයා -පෙ- (සංඛිතං.) උපනිස්සයපච්චයා -පෙ- පුරෙජාතපච්චයා -පෙ- විපාකධම්මධම්මං පටිච්ච විපාකධම්මධම්මො උප්පජ්ඣති ආසෙවනපච්චයා: විපාකධම්ම ධම්මං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ඣති ආසෙවනපච්චයා: නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ඣති කම්මපච්චයා -පෙ- (සංඛිතං.) විපාකපච්චයා තිණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ඣති විපාකපච්චයා: එකං මහාභූතං පටිච්ච නයො මහාභූතා, මහාභූතෙ පටිච්ච විතසමුප්පාදානං රූපං, කට්ඨනාරූපං, උපාදරූපං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ඣති විපාකපච්චයා: පටිසන්ධිකඛණෙ වත්ථුං පටිච්ච විපාකා බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිථව විපාකො ව නෙවවිපාක නවිපාකධම්මධම්මො ව ධම්මා උපපජ්ජති විපාකපච්චයා: පටි- සන්ධිකඛණේ වස්තුං පටිථව විපාකා ඛක්ඛා, මහාභූතෙ පටිථව කට්ඨකා රූපං, විපාකඤ්ඤා.

නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පටිථව විපාකො ධම්මො උපපජ්ජති විපාකපච්චයා -පෙ- නෙවවිපාකනවිපාකධම්ම ධම්මො උපපජ්ජති විපාකපච්චයා -පෙ- විපාකො ව නෙවවිපාක නවිපාකධම්මධම්මො ව ධම්මා උපපජ්ජති විපාකපච්චයා -පෙ-.

විපාකං ධම්මං පටිථව විපාකො ධම්මො උපපජ්ජති ආහාර- පච්චයා -පෙ- (සංඛික්ඛාං) ඉන්ද්‍රියපච්චයා -පෙ- ක්කානපච්චයා -පෙ- මග්ගපච්චයා -පෙ- සම්පයුක්ඛනපච්චයා -පෙ- විප්පයුක්ඛනපච්චයා -පෙ- අත්ථිපච්චයා -පෙ- නත්ථිපච්චයා -පෙ- විග්ගපච්චයා -පෙ- අවිග්ග- පච්චයා -පෙ-.

ගණනා

හෙතුයා තෙරස, ආරම්භණේ පඤ්ඤා, අධිපතියා නව, අන- නාතරෙ පඤ්ඤා, සමනනාතරෙ පඤ්ඤා, සහජාතෙ තෙරස, අඤ්ඤා- මඤ්ඤා සත්ත, නිස්සයෙ තෙරස, උපනිස්සයෙ පඤ්ඤා, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ දො, කමම තෙරස, විපාකෙ නව, ආහාරෙ තෙරස, ඉන්ද්‍රියෙ තෙරස, ක්කානෙ තෙරස, මග්ගෙ තෙරස, සම්ප- යුක්ඛනෙ පඤ්ඤා, විප්පයුක්ඛනෙ තෙරස, අත්ථියා තෙරස, නත්ථියා පඤ්ඤා, විග්ගෙ පඤ්ඤා, අවිග්ගෙ තෙරස. හෙතුපච්චයා ආරම්භණේ පඤ්ඤා, -පෙ- අවිග්ගෙ තෙරස, (යථා, කුසලක්ඛකස්ස ගණනා එවං ගණෙතබ්බං.)

ආසෙවනපච්චයා හෙතුයා දො, ආරම්භණේ දො, අධිපතියා දො, අනනාතරෙ දො, සමනනාතරෙ දො, සහජාතෙ දො, අඤ්ඤා- මඤ්ඤා දො, නිස්සයෙ දො, උපනිස්සයෙ දො, පුරෙජාතෙ දො, කමම දො, ආහාරෙ දො, ඉන්ද්‍රියෙ දො ක්කානෙ දො, මග්ගෙ දො, සම්පයුක්ඛනෙ දො, විප්පයුක්ඛනෙ දො, අත්ථියා දො, නත්ථියා දො, විග්ගෙ දො, අවිග්ගෙ දො.

විපාකපච්චයා හෙතුයා නව, ආරම්භණේ තිණි, අධිපතියා පඤ්ඤා, අනනාතරෙ තිණි, සමනනාතරෙ තිණි, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා ජ, නිස්සයෙ නව, උපනිස්සයෙ තිණි, පුරෙජාතෙ එකං, කමම නව, ආහාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්කානෙ නව,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

මග්ගා නව, සමපයුතො තිණි, විපපයුතො නව, අඤ්ඤා නව, නාඤ්ඤා තිණි, විගතො තිණි, අවිගතො නව.

අනුලොම ගණනා.

න හෙතු මූලකං

විපාකං ධර්මං පටිච්ච විපාකො ධර්මො උපපජ්ජති න හෙතුපච්චයා: අහෙතුකං විපාකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා, අහෙතුක පටිසන්ධිකකිණේ විපාකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා.

විපාකං ධර්මං පටිච්ච නොවිපාකනවිපාකධර්මධර්මො උපපජ්ජති න හෙතුපච්චයා: අහෙතුකෙ විපාකෙ ඛන්ධො පටිච්ච වික්කසමුට්ඨානං රූපං, අහෙතුකපටිසන්ධිකකිණේ විපාකෙ ඛන්ධො පටිච්ච කට්ඨනාරූපං.

විපාකං ධර්මං පටිච්ච විපාකො ච නොවිපාකනවිපාකධර්මධර්මො ච ධර්මො උපපජ්ජති න හෙතුපච්චයා: අහෙතුකං විපාකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, අහෙතුකපටිසන්ධිකකිණේ විපාකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා කට්ඨනා ච රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා කට්ඨනා ච රූපං.

විපාකධර්මධර්මං පටිච්ච විපාකධර්මධර්මො උපපජ්ජති න හෙතුපච්චයා: විචිකිට්ඨාසහගතො උඤ්චවසහගතො ඛන්ධො පටිච්ච විචිකිට්ඨාසහගතො උඤ්චවසහගතො මොහො.

නොවිපාකනවිපාකධර්මධර්මං පටිච්ච නොවිපාකනවිපාකධර්මධර්මො උපපජ්ජති න හෙතුපච්චයා: අහෙතුකං නොවිපාකනවිපාකධර්මධර්මං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, දො ඛන්ධො පටිච්ච දො ඛන්ධා වික්කසමුට්ඨානාඤ්ඤා රූපං, එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, දො මහාභුතෙ පටිච්ච දො මහාභුතා, මහාභුතෙ පටිච්ච වික්කසමුට්ඨානං රූපං, කට්ඨනාරූපං උපාදරූපං, ඛාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසංකෘතසත්තානං එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, මහාභුතෙ පටිච්ච කට්ඨනාරූපං උපාදරූපං.

නොවිපාකනවිපාකධර්මධර්මං පටිච්ච විපාකො ධර්මො උපපජ්ජති න හෙතුපච්චයා: අහෙතුකපටිසන්ධිකකිණේ වත්තං පටිච්ච විපාකා ඛන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච විපාකො ව නෙව විපාකනවිපාකධම්මධම්මො ව ධම්මා උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුක පටිසන්ධිකම්මේණ වත්ථුං. පටිච්ච විපාකා ඛන්ධා, මහාභූතෙ පටිච්ච කට්ඨකාරූපං.

විපාකඤ්ඤි නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤි ධම්මං. පටිච්ච විපාකෙ, ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකපටිසන්ධි-කම්මේණ විපාකං එකං ඛන්ධඤ්ඤි වත්ථුඤ්ඤි පටිච්ච තයො ඛන්ධා. ඤේ ඛන්ධෙ ව වත්ථුඤ්ඤි පටිච්ච ඤේ ඛන්ධා.

විපාකඤ්ඤි නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤි ධම්මං. පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකෙ විපාකෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං. අහෙතුක පටිසන්ධිකම්මේණ විපාකෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨකාරූපං, විපාකඤ්ඤි.

නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤි ධම්මං. පටිච්ච විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මා උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකම්මේණ විපාකං එකං ඛන්ධඤ්ඤි වත්ථුඤ්ඤි පටිච්ච තයො ඛන්ධා, ඤේ ඛන්ධෙ ව වත්ථුඤ්ඤි පටිඤ්ඤි ඤේ ඛන්ධා, විපාකෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨකාරූපං.

විපාකං ධම්මං. පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න ආරම්මේණපච්චයා : විපාකෙ ඛන්ධෙ පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං, පටිසන්ධිකම්මේණ විපාකෙ ඛන්ධෙ පටිච්ච කට්ඨකාරූපං.

විපාකධම්මධම්මං. පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න ආරම්මේණපච්චයා : විපාකධම්මධම්මෙ ඛන්ධෙ පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං, නෙවවිපාකනවිපාකධම්මධම්මං. පටිච්ච නෙව-විපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න ආරම්මේණ පච්චයා : නෙවවිපාකනවිපාකධම්මධම්මෙ ඛන්ධෙ පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං, එකං මහාභූතං. පටිච්ච තයො මහභූතා, මහාභූතෙ පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං, කට්ඨකාරූපං, උපාදරූපං, බාහිරං ආභාර සමුප්පාදානං උතුසමුප්පාදානං අසංකෘතසන්නානං එකං මහභූතං. පටිච්ච තයො මහාභූතා, මහාභූතෙ පටිච්ච කට්ඨකාරූපං උපාදරූපං.

විපාකඤ්ඤි නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤි ධම්මං. පටිච්ච නෙව-විපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න ආරම්මේණපච්චයා : විපාකෙ

බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ විපාකෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨකාරූපං.

විපාකධම්මධම්මෙණි නෙවවිපාකනවිපාකධම්මධම්මෙණි ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න ආරම්භණ පච්චයා: විපාකධම්මධම්මෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛ සමුට්ඨානං රූපං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති න අධිපති පච්චයා: (යථා අනුලොමං සහජාත සද්දිසං, සංඛික්ඛං).

විපාකං ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න අනන්තරපච්චයා -පෙ- න සමන්තන්තරපච්චයා -පෙ- න අසෘක්ෂමසෘක්ෂපච්චයා: මහාභූතෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං කට්ඨකාරූපං උපාදරූපං, බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසෘක්ෂසක්ඛානං මහාභූතෙ පටිච්ච කට්ඨකාරූපං, උපාදරූපං, ඉමං නානක්ඛං න අසෘක්ෂමසෘක්ෂපච්චයා න උපතික්ඛසපච්චයා.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති න පුරෙජාත පච්චයා: ආරුප්පෙ විපාකං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා, පටිසන්ධිකඛණේ විපාකං එකං බන්ධං (සංඛික්ඛං). විපාකං ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්ම ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: විපාකෙ බන්ධෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ (සංඛික්ඛං).

විපාකං ධම්මං පටිච්ච විපාකො ව නෙවවිපාකනවිපාකධම්ම ධම්මො ව ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: පටිසන්ධිකඛණේ විපාකං එකං බන්ධං පටිච්ච තයො බන්ධා කට්ඨකා ව රූපං, දො බන්ධෙ පටිච්ච දො බන්ධා කට්ඨකා ව රූපං.

විපාකධම්මධම්මං පටිච්ච විපාක ධම්මධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: ආරුප්පෙ විපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

විපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා: විපාකධම්මධම්මෙ බන්ධෙ පටිච්ච වික්ඛ සමුට්ඨානං රූපං.

නෙවවිපාකනවිපාකධමමෙම. පටිච්ච නෙවවිපාකනවිපාකධමම
ධමමො උප්පජ්ඣති න පුරෙජානපච්චයා : ආරුප්ප නෙවවිපාකන-
විපාකධමමධමම. එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා, දො ඛන්ධ
පටිච්ච දො ඛන්ධා, නෙවවිපාකනවිපාකධමමධමමෙ ඛන්ධ පටිච්ච
වික්කසමුට්ඨානං රූපං, එකං මහාභූතං පටිච්ච නයො මහාභූතා
බාහිරං ආභාරසමුට්ඨානං, උතුසමුට්ඨානං අසක්කසක්කානං එකං
මහාභූතං පටිච්ච නෙවවිපාකනවිපාකධමමධමම. පටිච්ච විපාකො
ධමමො උප්පජ්ඣති න පුරෙජානපච්චයා, පටිසන්ධිකධමමෙ වස්මිං
පටිච්ච විපාකා ඛන්ධා.

නෙව්විපාකනවිපාකධමුඛමුඛ. පටිච්ච විපාකො ව නෙව්විපා-
කනවිපාකධමුඛධමුඛා ව ධමමා උපාසකානි න පුරෙජානපච්චයා :
පටිසන්ධිකමණෙ වත්ති. පටිච්ච විපාකා ඛන්ධා, මහාභූතෙ පටිච්ච
කට්ඨකාරූපං.

විපාකයේ නෙවි විපාක නවිපාක බලබලයේ බව. පටිච්ච විපාකො බලෙවා උපපජ්ජති න පුරෙජානපට්ඨයා : පටිපත්තිකාණේ විපාකං එකං ඛණ්ඩේ වත්තේ පටිච්ච තයො ඛණ්ඩා, ණේ ඛණ්ඩ ව වත්තේ පටිච්ච ණේ ඛණ්ඩා.

විපාකයෙහි නෙව්විපාකනවිපාකධමධමෙසෙහි ධමං පටිථං
 නෙව්විපාකනවිපාකධමධමෙසො උපපජ්ඣති න පුරෙජානපට්ඨයා :
 විපාකෙ ඛජෙධි ච මහාභූතෙ ච පටිථං විනිසමුට්ඨානං රූපං,
 පටිසන්ධිකමණෙ විපාකෙ ඛජෙධි ච මහාභූතෙ ච පටිථං
 කට්ඨකාරූපං.

විපාකයේ නෙවිවිපාකනවිපාකධම්මධම්මයේ ධම්ම. පටිච්ච විපාකෝ ච නෙවිවිපාකනවිපාකධම්මධම්මෝ ච ධම්මෝ උප්පජ්ජන්ති න පුරෙජාතපට්ඨයා: පටිසන්ධිකථනේ විපාකං එකං ඛ්‍යායේ වස්තුයේ පටිච්ච තයෝ ඛ්‍යා, ණේ ඛ්‍යෝ ච වස්තුයේ පටිච්ච ණේ ඛ්‍යා, විපාකෙ ඛ්‍යෝ ච මහාභූතෙ ච පටිච්ච කට්ඨකාරූපං.

විපාකධම්මධම්මෙ ඤාති නෙව විපාකන විපාකධම්මධම්මෙ ඤාති ධම්මං.
පටිච්ච නෙව විපාකන විපාකධම්මධම්මො උප්පජ්ඣති න සුරෙජාත
පට්ටයා: විපාකධම්මධම්මෙ ඛජ්ඣෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ක
සම්මට්ඨානං රූපං.

විපාකං. ධම්මං පටිච්ච විපාකො ධම්මො උපපජ්ජති න පච්ඡාජානපට්ඨයා : (සංඛික්කං) න ආසෙවනපට්ඨයා -පෙ-.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාකධම්මධම්මං පටිච්ච විපාකධම්මධම්මො උපපජ්ඣති න කම්මපථවයා : විපාකධම්මධම්මෙ ඛණ්ඩ පටිච්ච විපාකධම්මධම්මො වෙනනා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උපපජ්ඣති න කම්මපථවයා : නෙවවිපාකනවිපාකධම්මධම්මෙ ඛණ්ඩ පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො වෙනනා, බාහිරං ආභාරසමුප්පාදානං උතුසමුප්පාදානං එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, මහාභුතෙ පටිච්ච උපාදරුපං.

විපාකධම්මධම්මං පටිච්ච විපාකධම්මධම්මො උපපජ්ඣති න විපාකපථවයා : විපාකධම්මධම්මං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා, ඥා ඛණ්ඩ පටිච්ච ඥා ඛණ්ඩා.

විපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උපපජ්ඣති න විපාකපථවයා : විපාකධම්මධම්මෙ ඛණ්ඩ පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං.

විපාකධම්මධම්මං පටිච්ච විපාකධම්මධම්මො ච නෙවවිපාකනවිපාකධම්මධම්මො ච ධම්මො උපපජ්ඣති න විපාකපථවයා : විපාකධම්මධම්මං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා වික්ඛසමුප්පාදානං නඤ්ච රූපං, ඥා ඛණ්ඩ පටිච්ච ඥා ඛණ්ඩා වික්ඛසමුප්පාදානං නඤ්ච රූපං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උපපජ්ඣති නවිපාකපථවයා : නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා, වික්ඛසමුප්පාදානං නඤ්ච රූපං, ඥා ඛණ්ඩ පටිච්ච ඥා ඛණ්ඩා වික්ඛසමුප්පාදානං නඤ්ච රූපං, එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, මහාභුතෙ පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං, උපාදරුපං, බාහිරං ආභාරසමුප්පාදානං උතුසමුප්පාදානං අසංකෘතානං එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, මහාභුතෙ පටිච්ච කට්ඨකාරූපං උපාදරුපං.

විපාකධම්මධම්මං නෙවවිපාකනවිපාකධම්මධම්මං ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උපපජ්ඣති න විපාකපථවයා : විපාකධම්මධම්මෙ ඛණ්ඩ ච මහාභුතෙ ච පටිච්ච වික්ඛසමුප්පාදානං රූපං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උපපජ්ඣති න ආභාරපථවයා : බාහිරං උතුසමුප්පාදානං අසංකෘත-

සත්තානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, මහාභූතෙ පටිච්ච කට්ඨකාරූපං උපාදරූපං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න ඉන්ද්‍රිය පච්චයා: බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, අසංඝස්සත්තානං මහාභූතෙ පටිච්ච රූපථිවිතින්ද්‍රියං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති න ඝාතපච්චයා: පඤ්චවිඤ්ඤාණසහග්ගං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න ඝාතපච්චයා: බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසංඝස්සත්තානං එකං මහාභූතං පටිච්ච -පෙ-.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති න මග්ගපච්චයා: අහෙතුකං විපාකං එකං බන්ධං පටිච්ච තිණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න මග්ගපච්චයා: අහෙතුකං නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච තිණි.

විපාකඤ්ච නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ච ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති න මග්ගපච්චයා: අහෙතුක පටිසන්ධිකංණෙ විපාකං එකං බන්ධඤ්ච වස්තුඤ්ච පටිච්ච තිණි.

විපාකං ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න සම්පයුක්තපච්චයා: දො.

විපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති න සම්පයුක්තපච්චයා දො.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච එකං.

විපාකං ධම්මං පටිච්ච විපාකො ධම්මො උප්පජ්ජති න විපයුක්තපච්චයා: ආරූපෙ විපාකං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

විපාකධම්මධම්මං පටිච්ච විපාකධම්මධම්මො උප්පජ්ජති න විපයුක්තපච්චයා: ආරූපෙ විපාකධම්මධම්මං එකං බන්ධං පටිච්ච තයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ඣති න විප්පය්‍යකපච්චයා: ආරුප්පෙ නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා. දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, ඛාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසක්කසන්නානං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, මහාභූතෙ පටිච්ච කට්ඨකාරූපං, උපාදාරූපං.

විපාකං ධම්මං පටිච්ච නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ඣති නො නක්ථිපච්චයා -පෙ- නො විගතපච්චයා -පෙ-.

ගණනා

න හෙතුයා දස, න ආරම්භණෙ පඤ්ඤා, න අධිපතියා තෙරස, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න අක්කමක්කෙ පඤ්ඤා, න උපනිස්සයෙ පඤ්ඤා, න පුරෙජාතෙ ආදස, න පච්ඡාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කම්මෙ දො, න විපාකෙ පඤ්ඤා, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්කාතෙ දො, න මග්ගෙ නව, න සම්පයුතෙ පඤ්ඤා, න විප්පයුතෙ තීණි, නො නක්ථියා පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා.

න හෙතූපච්චයා න ආරම්භණෙ තීණි, න අධිපතියා දස, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ තීණි, න අක්කමක්කෙ තීණි, න උපනිස්සයෙ තීණි, න පුරෙජාතෙ දස, න පච්ඡාජාතෙ දස, න ආසෙවනෙ දස, න කම්මෙ එකං, න විපාකෙ දො, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං න ක්කාතෙ දො, න මග්ගෙ නව, න සම්පයුතෙ තීණි, න විප්පයුතෙ දො, නො නක්ථියා තීණි, නො විගතෙ තීණි, න හෙතූපච්චයා න ආරම්භණපච්චයා න අධිපතියා තීණි, න අනන්තරෙ තීණි, න සමනන්තරෙ තීණි, නො නක්ථියා තීණි, නො විගතෙ තීණි.

න හෙතු මූලකං.

(යථා කුසලතකිකෙ සංක්කායමග්ගෙන ගණිතං එවං ඉධාපි ගණිතං.)

පච්චතියං.

අනුලොම පච්චතියං

හෙතූපච්චයා න ආරම්භණෙ පඤ්ඤා, න අධිපතියා තෙරස, න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න අක්කමක්කෙ පඤ්ඤා, න උපනිස්සයෙ පඤ්ඤා, න පුරෙජාතෙ ආදස, න පච්ඡාජාතෙ තෙරස, න ආසෙවනෙ තෙරස, න කම්මෙ දො,

න විපාකෙ පඤ්ඤා, න සමපයුග්ගෙ පඤ්ඤා, න විපයුග්ගො තිණි,
නො නත්ථියා පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා, හෙතුපට්ඨයා ආරම්භ-
පට්ඨයා න අධිපතිකා පඤ්ඤා, න පුරෙජාතෙ පඤ්ඤා, න පට්ඨාජාතෙ
පඤ්ඤා, න ආසෙවනෙ පඤ්ඤා, න කමම ඉද්ධං, න විපාකෙ ඉද්ධං,
න විපයුග්ගෙ තිණි.

හෙතුපට්ඨයා ආරම්භපට්ඨයා අධිපතිපට්ඨයා න පුරෙජාතෙ
තිණි, න පට්ඨාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමම
ඉද්ධං, න විපාකෙ ඉද්ධං, න විපයුග්ගෙ තිණි, හෙතුපට්ඨයා
ආරම්භපට්ඨයා අධිපතිපට්ඨයා අනන්තරපට්ඨයා (මුලකං - සංඛික්ඛං.)
පුරෙජාතපට්ඨයා න පට්ඨාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න
කමම ඉද්ධං, න විපාකෙ ඉද්ධං, (සංඛික්ඛං යථා - කුසලාත්තකෙ
අනුලොම පට්ඨනීය ගණනා ගණිතා එවං ගණනඛං.)

අනුලොම පට්ඨනීයං.

පට්ඨව්වායො.

න හෙතුපට්ඨයා ආරම්භෙ පඤ්ඤා, අනන්තරෙ පඤ්ඤා,
සමනන්තරෙ පඤ්ඤා, සහජාතෙ දස, අඤ්ඤාමඤ්ඤා සත්ත, නිස්සයෙ
දස, උපනිස්සයෙ පඤ්ඤා, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ ඉද්ධං,
කමම දස, විපාකෙ නව, ආභාරෙ දස, ඉන්ද්‍රියෙ දස, ක්කානෙ
දස, මග්ගෙ එකං, සමපයුග්ගෙ පඤ්ඤා, විපයුග්ගෙ දස, අත්ථියා
දස, නත්ථියා පඤ්ඤා, විගතෙ පඤ්ඤා, අවිගතෙ දස.

න හෙතුපට්ඨයා න ආරම්භපට්ඨයා සහජාතෙ තිණි,
අඤ්ඤාමඤ්ඤා ඉද්ධං, නිස්සයෙ තිණි, කමම තිණි, විපාකෙ තිණි,
ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්කානෙ තිණි, විපයුග්ගෙ තිණි,
අත්ථියා තිණි, අවිගතෙ තිණි.

න හෙතුපට්ඨයා න ආරම්භපට්ඨයා න අධිපතිපට්ඨයා න
අනන්තරපට්ඨයා න සමනන්තරපට්ඨයා න අඤ්ඤාමඤ්ඤාපට්ඨයා
සහජාතෙ තිණි, නිස්සයෙ තිණි, කමම තිණි, විපාකෙ තිණි, ආභාරෙ
තිණි, ඉන්ද්‍රියෙ තිණි, ක්කානෙ තිණි, විපයුග්ගෙ තිණි, අත්ථියා තිණි,
අවිගතෙ තිණි, - (සංඛික්ඛං - යථා කුසලාත්තකෙ න හෙතුමුලකං
ගණිතං එවං ගණනඛං, යථා කුසලාත්තකෙ පට්ඨනීයානුලොමං
විකාරිකං, එවං ඉමං විකාරෙතඛං.)

පට්ඨව්වායො.

පට්ඨනීයානුලොමං.

සහජාතවාරො

විපාකං ධම්මං සහජාතො විපාකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා : විපාකං එකං ඛන්ධං, සහජාතා තයො ඛන්ධා, තයො ඛන්ධො සහජාතො එකො ඛන්ධො දො ඛන්ධො සහජාතා දො ඛන්ධා, (සංඛින්නං.) හෙතුයා තෙරස -පෙ- අවිගතෙ තෙරස, න හෙතුයා දස, -පෙ- නො විගතෙ පඤ්ඤා, හෙතුපච්චයා න ආරම්භණෙ පඤ්ඤා, න විප්පයුක්තෙ තීණි, න හෙතුපච්චයා ආරම්භණෙ පඤ්ඤා, අවිගතෙ දස.

සහජාතවාරො.

පච්චයවාරො

විපාකං ධම්මං පච්චයා විපාකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා : විපාකං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, තයො ඛන්ධො පච්චයා එකො ඛන්ධො, දො ඛන්ධො පච්චයා දො ඛන්ධා, පටිසන්ධිකම්මණෙ විපාකං ධම්මං පච්චයා නෙව විපාකනවිපාකධම්මෙ උප්පජ්ජති හෙතුපච්චයා, විපාකෙ ඛන්ධො පච්චයා වික්ඛසමුට්ඨානං රූපං, පටිසන්ධිකම්මණෙ විපාකෙ ඛන්ධො පච්චයා කට්ඨාරූපං.

විපාකං ධම්මං පච්චයා විපාකො ච නෙව විපාකනවිපාකධම්මෙ ධම්මො ච ධම්මො උප්පජ්ජනති හෙතුපච්චයා : විපාකං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධො පච්චයා දො ඛන්ධා, වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, පටිසන්ධිකම්මණෙ විපාකධම්මෙ පච්චයා විපාකධම්මෙ උප්පජ්ජති හෙතුපච්චයා, විපාකධම්මෙ එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, දො ඛන්ධො පච්චයා දො ඛන්ධා.

විපාකධම්මෙ ධම්මං පච්චයා නෙව විපාකනවිපාකධම්මෙ ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, විපාකධම්මෙ ධම්මෙ ඛන්ධො පච්චයා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං.

විපාකධම්මෙ ධම්මං පච්චයා විපාකධම්මෙ ධම්මො ච නෙව විපාකනවිපාකධම්මෙ ධම්මො ච ධම්මො උප්පජ්ජනති හෙතුපච්චයා : විපාකධම්මෙ ධම්මං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධො පච්චයා දො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං.

නෙව විපාකනවිපාකධම්මෙ ධම්මං පච්චයා නෙව විපාකනවිපාකධම්මෙ ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා : නෙව විපාකනවිපාකධම්මෙ ධම්මං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා වික්ඛසමුට්ඨානඤ්ඤා රූපං, දො

බන්ධන පට්ඨයා දෙව් බන්ධන වික්‍රමසම්මානාදී රූපං, එකං මහාභූතං පට්ඨයා -පෙ- මහාභූතෙ පට්ඨයා වික්‍රමසම්මානං රූපං කට්ඨනාරූපං උපාදාරූපං වණ්ණං පට්ඨයා නෙවවිපාකනවිපාකධම්මං බන්ධනං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පට්ඨයා විපාකො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: වණ්ණං පට්ඨයා විපාකා බන්ධනං, පටිසන්ධිකම්මණෙ වණ්ණං පට්ඨයා විපාකා බන්ධනං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පට්ඨයා විපාකධම්මධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: වණ්ණං පට්ඨයා විපාකධම්මධම්මො බන්ධනං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පට්ඨයා විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: වණ්ණං පට්ඨයා විපාකා බන්ධනං, මහාභූතෙ පට්ඨයා වික්‍රමසම්මානං රූපං, පටිසන්ධිකම්මණෙ වණ්ණං පට්ඨයා විපාකා බන්ධනං, මහාභූතෙ පට්ඨයා කට්ඨනා රූපං.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පට්ඨයා විපාකධම්මධම්මො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: වණ්ණං පට්ඨයා විපාකධම්මධම්මො බන්ධනං මහාභූතෙ පට්ඨයා වික්‍රමසම්මානං රූපං.

විපාකඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පට්ඨයා විපාකො ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: විපාකං එකං බන්ධනඤ්ඤා වණ්ණඤ්ඤා පට්ඨයා තයො බන්ධනං, දෙව් බන්ධන ව වණ්ණඤ්ඤා පට්ඨයා දෙව් බන්ධනං, පටිසන්ධිකම්මණෙ විපාකං එකං බන්ධනඤ්ඤා වණ්ණඤ්ඤා පට්ඨයා තයො බන්ධනං, දෙව් බන්ධන ව වණ්ණඤ්ඤා පට්ඨයා දෙව් බන්ධනං.

විපාකඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පට්ඨයා නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: විපාකෙ බන්ධන ව මහාභූතෙ ව පට්ඨයා වික්‍රමසම්මානං රූපං, පටිසන්ධිකම්මණෙ විපාකෙ බන්ධන ව මහාභූතෙ ව පට්ඨයා කට්ඨනාරූපං, විපාකඤ්ඤා.

නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පට්ඨයා විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: විපාකං එකං බන්ධනඤ්ඤා වණ්ණඤ්ඤා පට්ඨයා තයො බන්ධනං, දෙව් බන්ධන ව වණ්ණඤ්ඤා පට්ඨයා දෙව් බන්ධනං විපාකෙ බන්ධන ව මහාභූතෙ ව

පට්ඨයා විත්තසමුප්පාදනං රූපං, පටිසන්ධිකඛණේ විපාකං එකං
බන්ධනාභි වස්තුභි පට්ඨයා තයො බන්ධා, දොඬු බන්ධෙ ව වස්තුභි
පට්ඨයා දොඬු බන්ධා, විපාකෙ බන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා
කට්ඨකාරූපං.

විපාකධම්මධම්මභි නෙවවිපාකනවිපාකධම්මධම්මං පට්ඨයා
විපාකධම්මධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා: විපාකධම්මධම්මං, එකං
බන්ධනාභි වස්තුභි පට්ඨයා තයො බන්ධා, දොඬු බන්ධෙ ව වස්තුභි
පට්ඨයා දොඬු බන්ධා.

විපාකධම්මධම්මභි නෙවවිපාකනවිපාකධම්මධම්මභි ධම්මං
පට්ඨයා නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති හෙතුපට්ඨයා :
විපාකධම්මධම්මො බන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා විත්තසමුප්පාදනං
රූපං.

විපාක ධම්මධම්මභි නෙවවිපාකනවිපාකධම්මධම්මභි ධම්මං
පච්ඡයා නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති, හෙතුපට්ඨයා:
විපාකධම්මධම්මො බන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා විත්තසමුප්පාදනං රූපං
විපාකධම්මධම්මභි නෙවවිපාකනවිපාකධම්මභි ධම්මං පට්ඨයා විපාක-
ධම්මධම්මො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො උප්පජ්ජනති
හෙතුපට්ඨයා: විපාකධම්මං එකං බන්ධං ව වස්තුං ව පච්ඡයා තයො
බන්ධා දොඬු බන්ධෙ ව වස්තුං ව පට්ඨයා දොඬු බන්ධා, විපාක ධම්ම
ධම්මො බන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා විත්තසමුප්පාදනං රූපං.

විපාකං ධම්මං පට්ඨයා විපාකො ධම්මො උප්පජ්ජති ආරම්භණ-
පච්ඡයා: විපාකං එකං බන්ධං පට්ඨයා තයො බන්ධා, දොඬු බන්ධෙ
පට්ඨයා දොඬු බන්ධා, පටිසන්ධිකඛණේ.

විපාකධම්මධම්මං පට්ඨයා විපාකධම්මධම්මො උප්පජ්ජති
ආරම්භණපට්ඨයා: විපාකධම්මධම්මං එකං බන්ධං පට්ඨයා තයො
බන්ධා, දොඬු බන්ධෙ පට්ඨයා දොඬු බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පට්ඨයා නෙවවිපාකනවිපාකධම්ම
ධම්මො උප්පජ්ජති ආරම්භණ පට්ඨයා: නෙවවිපාකනවිපාකධම්මධම්මං
එකං බන්ධං පට්ඨයා තයො බන්ධා, දොඬු බන්ධෙ පට්ඨයා දොඬු
බන්ධා, වස්තුං පට්ඨයා නෙවවිපාකනවිපාකධම්මධම්මො බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පට්ඨයා විපාකො ධම්මො
උප්පජ්ජති ආරම්භණපට්ඨයා: චක්ඛායතනං පට්ඨයා චක්ඛුවිඤ්ඤාණං,
සොකායතනං පට්ඨයා සොතවිඤ්ඤාණං සානායතනං පට්ඨයා
සානවිඤ්ඤාණං, ජීව්හායතනං පට්ඨයා ජීව්හවිඤ්ඤාණං, කායායතනං
පට්ඨයා කායවිඤ්ඤාණං, වස්තුං පට්ඨයා විපාකා බන්ධා,
පටිසන්ධිකඛණේ වස්තුං පට්ඨයා විපාකා බන්ධා.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙ. පච්චයා විපාකධම්මෙධම්මො උපපජ්ඣති ආරම්භපච්චයා: වත්ථුං පච්චයා විපාකධම්මෙධම්මො චන්ධා.

විපාකයෙහි නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙයෙහි ධම්මං පච්චයා විපාකො ධම්මො උපපජ්ඣති ආරම්භපච්චයා: වත්ථුවිසූඤ්ඤාණසහගතං එකං චන්ධයෙහි වත්ථායනනෙයෙහි පච්චයා තයො චන්ධා, ඥේ චන්ධෙ ව වත්ථායනනෙයෙහි පච්චයා ඥේ චන්ධා, සොන, සාන, ජිව්හා, කාය, විපාකං එකං චන්ධයෙහි වත්ථුයෙහි පච්චයා තයො චන්ධා, ඥේ චන්ධෙ ව වත්ථුයෙහි පච්චයා ඥේ චන්ධා, පටිසන්ධිකම්මෙණ විපාකං එකං චන්ධයෙහි වත්ථුයෙහි පච්චයා තයො චන්ධා, ඥේ චන්ධෙ ව වත්ථුයෙහි පච්චයා ඥේ චන්ධා.

විපාකධම්මෙධම්මෙයෙහි නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙයෙහි ධම්මං පච්චයා විපාකධම්මෙධම්මො උපපජ්ඣති ආරම්භපච්චයා: විපාකධම්මෙධම්මං එකං චන්ධයෙහි වත්ථුයෙහි පච්චයා තයො චන්ධා, ඥේ චන්ධෙ ව වත්ථුයෙහි පච්චයා ඥේ චන්ධා.

විපාකං ධම්මං පච්චයා විපාකො ධම්මො උපපජ්ඣති අධිපතිපච්චයා: විපාකං එකං චන්ධං පච්චයා තිණි, අධිපතිපච්චයා පටිසන්ධිකම්මෙණ නත්ථි, විපාකධම්මෙධම්මං පච්චයා අධිපතියා තිණි.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙ. පච්චයා නෙවවිපාකනවිපාකධම්මෙධම්මො උපපජ්ඣති අධිපතිපච්චයා: නෙවවිපාකනවිපාකධම්මෙධම්මං එකං චන්ධං පච්චයා තයො චන්ධා විත්තසම්මුට්ඨානෙහි රූපං ඥේ චන්ධෙ පච්චයා ඥේ චන්ධා චත්තසම්මුට්ඨානෙහි රූපං, එකං මහාභූතං පච්චයා තයො මහාභූතා, මහාභූතෙ පච්චයා: විත්තසම්මුට්ඨානං රූපං, වත්ථුං පච්චයා නෙවවිපාකනවිපාකධම්මෙධම්මො චන්ධා.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙ. පච්චයා විපාකො ධම්මො උපපජ්ඣති අධිපති පච්චයා: වත්ථුං පච්චයා විපාකා චන්ධා.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙ. පච්චයා විපාකධම්මෙධම්මො උපපජ්ඣති අධිපතිපච්චයා: වත්ථුං පච්චයා විපාකධම්මෙධම්මො චන්ධා.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙ. පච්චයා විපාකො ව නෙවවිපාකනවිපාකධම්මෙධම්මො ව ධම්මො උපපජ්ඣති අධිපතිපච්චයා: වත්ථුං පච්චයා විපාකා චන්ධා, මහාභූතෙ පච්චයා විත්තසම්මුට්ඨානං රූපං.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙ. පච්චයා විපාකධම්මෙධම්මො ව නෙවවිපාකනවිපාකධම්මෙධම්මො ව ධම්මො උපපජ්ඣති අධිපතිපච්චයා:

වණ්ණං පට්ඨයා විපාකධම්මෙධම්මා ඛන්ධා, මහාභූතෙ පට්ඨයා වික්ඛසමුධ්මානං රූපං.

විපාකඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මෙධම්මඤ්ඤා ධම්මං පට්ඨයා විපාකො ධම්මො උප්පජ්ඣති අධිපතීපට්ඨයා : විපාකං එකං ඛන්ධඤ්ඤා වණ්ණඤ්ඤා පට්ඨයා තයො ඛන්ධා, දෙථ ඛන්ධෙ ව වණ්ණඤ්ඤා පට්ඨයා දෙථ ඛන්ධා.

විපාකඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මෙධම්මඤ්ඤා ධම්මං පට්ඨයා නෙවවිපාකනවිපාකධම්මෙධම්මො උප්පජ්ඣති අධිපතීපට්ඨයා : විපාකෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා වික්ඛසමුධ්මානං රූපං.

විපාකඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මෙධම්මඤ්ඤා ධම්මං පට්ඨයා විපාකො ව නෙවවිපාකනවිපාකධම්මෙධම්මො ව ධම්මා, උප්පජ්ඣති අධිපතීපට්ඨයා : විපාකං එකං ඛන්ධඤ්ඤා වණ්ණඤ්ඤා පට්ඨයා තයො ඛන්ධා, දෙථ ඛන්ධෙ ව වණ්ණඤ්ඤා පට්ඨයා දෙථ ඛන්ධා, විපාකෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා වික්ඛසමුධ්මානං රූපං.

විපාකධම්මෙධම්මඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මෙධම්මඤ්ඤා ධම්මං පට්ඨයා විපාකධම්මෙධම්මො උප්පජ්ඣති අධිපතීපට්ඨයා : විපාකධම්මෙධම්මං එකං ඛන්ධඤ්ඤා වණ්ණඤ්ඤා පට්ඨයා තයො ඛන්ධා, දෙථ ඛන්ධෙ ව වණ්ණඤ්ඤා පට්ඨයා දෙථ ඛන්ධා.

විපාකධම්මෙධම්මඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මෙධම්මඤ්ඤා ධම්මං පට්ඨයා නෙවවිපාකනවිපාකධම්මෙධම්මො උප්පජ්ඣති අධිපතීපට්ඨයා : විපාකධම්මෙධම්මෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා වික්ඛසමුධ්මානං රූපං.

විපාකධම්මෙධම්මඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මෙධම්මඤ්ඤා ධම්මං පට්ඨයා විපාකධම්මෙධම්මො ව නෙවවිපාකනවිපාකධම්මෙධම්මො ව ධම්මා උප්පජ්ඣති අධිපතීපට්ඨයා : විපාකධම්මෙධම්මං එකං ඛන්ධඤ්ඤා වණ්ණඤ්ඤා පට්ඨයා තයො ඛන්ධා, දෙථ ඛන්ධෙ ව වණ්ණඤ්ඤා පට්ඨයා දෙථ ඛන්ධා, විපාකධම්මෙධම්මෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පට්ඨයා වික්ඛසමුධ්මානං රූපං.

විපාකං ධම්මං පට්ඨයා විපාකො ධම්මො උප්පජ්ඣති අනන්තර-පට්ඨයා -පෙ- සමන්තන්තරපට්ඨයා -පෙ- (ආරම්භණපට්ඨය සද්ධිං) සහජාතපට්ඨයා -පෙ- අඤ්ඤාමඤ්ඤාපට්ඨයා : විපාකං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා, දෙථ ඛන්ධෙ පට්ඨයා දෙථ ඛන්ධා, පටිසන්ධිකරණෙ විපාකං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා, දෙථ ඛන්ධෙ පට්ඨයා දෙථ ඛන්ධා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාකං ධම්මං පව්වයා නෙවවිපාකනවිපාකධම්මධම්මො උපපජ්ජති අඤ්ඤමඤ්ඤපව්වයා : පටිසන්ධිකඛණේ විපාකො ඛණේ පව්වයා වත්ථු.

විපාකං ධම්මං පව්වයා විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො උපපජ්ජති අඤ්ඤමඤ්ඤපව්වයා : පටිසන්ධිකඛණේ විපාකං එකං ඛණං පව්වයා තයො ඛණා වත්ථු ව, ඥෙ ඛණේ පව්වයා ඥෙ ඛණා වත්ථු ව.

විපාකධම්මධම්මං පව්වයා විපාකධම්මධම්මො උපපජ්ජති අඤ්ඤමඤ්ඤපව්වයා : විපාකධම්මධම්මං එකං ඛණං පව්වයා තයො ඛණා, ඥෙ ඛණේ පව්වයා ඥෙ ඛණා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පව්වයා නෙවවිපාකනවිපාකධම්මධම්මො උපපජ්ජති අඤ්ඤමඤ්ඤපව්වයා : නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං ඛණං පව්වයා තයො ඛණා, ඥෙ ඛණේ පව්වයා ඥෙ ඛණා, එකං මහාභූතං පව්වයා තයො මහාභූතා, ධාතීරං ආභාරස්මුට්ඨානං, උත්භව්විට්ඨානං, අසඤ්ඤාසත්තානං එකං මහාභූතං පව්වයා තයො මහාභූතා, ඥෙ මහාභූතෙ පව්වයා ඥෙ මහාභූතා වත්ථු පව්වයා නෙවවිපාකනවිපාකධම්මධම්මො ඛණා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පව්වයා විපාකො ධම්මො උපපජ්ජති අඤ්ඤමඤ්ඤපව්වයා ; වක්ඛායතනං පව්වයා වක්ඛවිඤ්ඤාණං, -පෙ- කායායතනං පව්වයා කායවිඤ්ඤාණං, වත්ථු පව්වයා විපාකා ඛණා, පටිසන්ධිකඛණේ වත්ථු පව්වයා විපාකා ඛණා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පව්වයා විපාකධම්මධම්මො උපපජ්ජති අඤ්ඤමඤ්ඤ පව්වයා : වත්ථු පව්වයා විපාකධම්මධම්මො ඛණා.

විපාකඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මධම්මඤ්ඤා ධම්මං පව්වයා විපාකො ධම්මො උපපජ්ජති අඤ්ඤමඤ්ඤපව්වයා : වක්ඛවිඤ්ඤාණසහ-ගතං එකං ඛණඤ්ඤා වක්ඛායතනඤ්ඤා පව්වයා තයො ඛණා, ඥෙ ඛණේ ව වක්ඛායතනඤ්ඤා පව්වයා ඥෙ ඛණා සොත සාත ජිව්හා කායවිපාකං එකං ඛණඤ්ඤා වත්ථුඤ්ඤා පව්වයා තයො ඛණා, ඥෙ ඛණේ ව වත්ථුඤ්ඤා පව්වයා ඥෙ ඛණා පටිසන්ධිකඛණේ විපාකං එකං ඛණඤ්ඤා වත්ථුඤ්ඤා පව්වයා තයො ඛණා, ඥෙ ඛණේ ව වත්ථුඤ්ඤා පව්වයා ඥෙ ඛණා.

විපාකධම්මධම්මෙණි නෙවවිපාකනවිපාකධම්මධම්මෙණි ධම්මං පච්චයා විපාකධම්මධම්මො උප්පජ්ජති අඤ්ඤාමඤ්ඤාපච්චයා : විපාකධම්මධම්මං එකං ඛන්ධෙණි වණ්ණිකෙණි පච්චයා තයො ඛන්ධා, දො ඛන්ධෙ ව වණ්ණිකෙණි පච්චයා දො ඛන්ධා.

විපාකං ධම්මං පච්චයා විපාකො ධම්මො උප්පජ්ජති නිසංස-පච්චයා : -පෙ- (සහජාත සද්ධිසං) උපනිසංසපච්චයා -පෙ- පුරෙජාත-පච්චයා : විපාකං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, දො ඛන්ධෙ පච්චයා දො ඛන්ධා, වණ්ණිං. (පුරෙජාතපච්චයා අනන්තර සද්ධිසං-සංඛින්නං.)

විපාකධම්මධම්මං පච්චයා විපාකධම්මධම්මො උප්පජ්ජති ආසෙවන පච්චයා : විපාකධම්මධම්මං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, තයො ඛන්ධෙ පච්චයා එකො ඛන්ධො, දො ඛන්ධෙ පච්චයා දො ඛන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පච්චයා නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති ආසෙවන පච්චයා : නෙවවිපාකනවිපාකධම්මධම්මං එකං ඛන්ධං පච්චයා -පෙ- වණ්ණිං පච්චයා නෙවවිපාකනවිපාකධම්මධම්මො ඛන්ධා.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පච්චයා විපාකධම්මධම්මො උප්පජ්ජති ආසෙවන පච්චයා : වණ්ණිං පච්චයා විපාකධම්මධම්මො ඛන්ධා.

විපාකධම්මධම්මෙණි නෙවවිපාකනවිපාකධම්මධම්මෙණි ධම්මං පච්චයා විපාකධම්මධම්මො උප්පජ්ජති ආසෙවන පච්චයා : විපාකධම්මධම්මං එකං ඛන්ධෙණි වණ්ණිකෙණි පච්චයා තයො ඛන්ධා, තයො ඛන්ධෙ ව වණ්ණිකෙණි පච්චයා එකො ඛන්ධො, දො ඛන්ධෙ ව වණ්ණිකෙණි පච්චයා දො ඛන්ධා.

විපාකං ධම්මං පච්චයා විපාකො ධම්මො උප්පජ්ජති කම්මපච්චයා තිණි. (සහජාත සද්ධිසං)

විපාකං ධම්මං චිත්තයා විපාකො ධම්මො උප්පජ්ජති විපාක-පච්චයා තිණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මං පච්චයා නෙවවිපාකනවිපාකධම්මධම්මො උප්පජ්ජති විපාකපච්චයා : එකං මහාභූතං පච්චයා තයො

මහාභූතා, දේව මහාභූතෙ පච්චයා දේව මහාභූතා, මහාභූතෙ පච්චයා විත්තසමුධානං රූපං, කට්ඨකාරූපං, උපාදරූපං, විපාකො ව උභයඤ්ච තිණි.

විපාකඤ්ච නෙව්විපාකනවිපාකධම්මධම්මඤ්ච තිණි. ආහාර පච්චයා, ඉන්ද්‍රියපච්චයා, ඤානපච්චයා, මග්ගපච්චයා, සම්පයුත්තපච්චයා, විපයුත්තපච්චයා, අත්ථිපච්චයා, නත්ථිපච්චයා, විගතපච්චයා, අවිගතපච්චයා, හෙතුයා සත්තරස, ආරම්මණෙ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤාමඤ්ඤා නව, නිසසයෙ සත්තරස, උපනිසසයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ චන්තාරි, කලෙම සත්තරස, විපාකෙ නව, ආහාරෙ සත්තරස, ඉන්ද්‍රියෙ සත්තරස, ඤානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සම්පයුත්තෙ සත්ත, විපයුත්තෙ සත්තරස, අත්ථියා සත්තරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස.

හෙතුපච්චයා ආරම්මණෙ සත්ත, අධිපතියා සත්තරස, (සංඛිතං) අවිගතෙ සත්තරස, (යථා කුසලාත්තකෙ ගණනා, එවං ගණනඛං)

අනුලොමං.

පච්චතියං.

විපාකං ධම්මං පච්චයා විපාකො ධම්මො උපපජ්ජති න හෙතුපච්චයා : අහෙතුකං විපාකං එකං ඛන්ධං පච්චයා තිණි.

විපාකධම්මධම්මං පච්චයා විපාකධම්මධම්මො උපපජ්ජති න හෙතුපච්චයා : විවිකිච්ඡාසහගතෙ උද්ධවචසහගතෙ ඛන්ධෙ පච්චයා විවිකිච්ඡාසහගතො උද්ධවචසහගතො මොහො.

නෙව්විපාකනවිපාකධම්මධම්මං පච්චයා නෙව්විපාකනවිපාකධම්මධම්මො උපපජ්ජති න හෙතුපච්චයා : අහෙතුකං නෙව්විපාකනවිපාකධම්මධම්මං එකං ඛන්ධං පච්චයා.

නෙව්විපාකනවිපාකධම්මධම්මං පච්චයා විපාකො ධම්මො උපපජ්ජති න හෙතුපච්චයා : වකඛායකනං පච්චයා වකඛුවිඤ්ඤාණං.

නෙව්විපාකනවිපාකධම්මධම්මං පච්චයා විපාකධම්මධම්මො උපපජ්ජති න හෙතුපච්චයා : වන්ඤ්ඤා පච්චයා විවිකිච්ඡාසහගතො උද්ධවචසහගතො මොහො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මං පට්ඨයා විපාකො ව නෙවවිපාක-
නවිපාකධම්මෙධම්මො ව ධම්මා උප්පජ්ජති න හෙතුපට්ඨයා :
වත්තුං පට්ඨයා අහෙතුකා විපාකා ඛන්ධා, මහාභූතෙ පට්ඨයා විත්ත
සමුට්ඨානං රූපං, අහෙතුක පටිසන්ධිකඛණේ විපාකඤ්චි.

නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙධම්මං පට්ඨයා විපාකො
ධම්මො උප්පජ්ජති නෙවවිපාකනවිපාකධම්මෙධම්මො උප්පජ්ජති විපාකො
ව නෙවවිපාකනවිපාකධම්මෙධම්මො ව ධම්මා උප්පජ්ජති න හෙතු-
පට්ඨයා : විපාකධම්මෙධම්මෙධම්මො නෙවවිපාකනවිපාකධම්මෙධම්මෙධම්මො
පට්ඨයා විපාකධම්මෙධම්මො උප්පජ්ජති න හෙතුපට්ඨයා : විචිකිච්ඡා-
සහගතෙ උද්ධව්වසහගතෙ ඛන්ධෙ ව වත්තුඤ්චි පට්ඨයා විචිකිච්ඡා-
සහගතො උද්ධව්වසහගතො මොහො.

විපාකං ධම්මං පට්ඨයා නෙවවිපාකනවිපාකධම්මෙධම්මො උප්පජ්ජති
න ආරම්භෙපට්ඨයා -පෙ- (සංඛිතං සංඛාතී පද්ධති
විත්තාරත්තකානි,)

ගණනා

න හෙතුයා ද්වාදස, න ආරම්භණේ පඤ්ච, න අධිපතියා සත්තරස,
න අනන්තරෙ පඤ්ච, න සමනන්තරෙ පඤ්ච, න අඤ්ඤමඤ්ඤ
පඤ්ච, න උපනික්ඛයෙ පඤ්ච, න පුරෙජාතෙ ද්වාදස, න පච්ඡාජාතෙ
සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කම්මෙ වත්තාරි, න විපාකෙ
නව, න ආභාරෙ එකං, න ඉද්දියෙ එකං, න ඤාතෙ වත්තාරි,
න මග්ගෙ නව, න සම්ප්ප්ලව්වෙ පඤ්ච, න විප්ප්ලව්වෙ තිණි,
නො නක්ඛියා පඤ්ච, නො විගතෙ පඤ්ච, න හෙතුපට්ඨයා න
ආරම්භණේ තිණි, න අධිපතියා ද්වාදස, (සංඛිතං.) නො විගතෙ තිණි,
(යථා කුසලානිකෙ පට්ඨනීය ගණනා, එවං ගණෙතබ්බං.)

පට්ඨනීයං

හෙතුපට්ඨයා ෧ ආරම්භණේ පඤ්ච, න අධිපතියා සත්තරස,
(සංඛිතං.) නො විගතෙ පඤ්ච, (යථා කුසලානිකෙ අනුලොම
පට්ඨනීය ගණනා, එවං ගණෙතබ්බං.)

අනුලොම පට්ඨනීයං

න හෙතුපට්ඨයා ආරම්භණේ සත්ත, අනන්තරෙ සත්ත, සමනන්තරෙ
සත්ත -පෙ- අවිගතෙ ද්වාදස, න හෙතුපට්ඨයා න ආරම්භණෙපට්ඨයා
සහජාතෙ තිණි, අඤ්ඤමඤ්ඤ දෙව, (සංඛිතං.) අවිගතෙ තිණි, (යථා
කුසලානිකෙ පට්ඨනීයානුලොම ගණනා, එවං ගණෙතබ්බං.)

පට්ඨනීයානුලොමං

පට්ඨයවාරො.

නිසසයවාරො

විපාකං ධම්මං නිසසයා විපාකො ධම්මො උපපජ්ජති හෙතු-පච්චයා : විපාකං එකං ඛන්ධං නිසසයා තයො ඛන්ධා, හෙතුයා සත්තරස, න හෙතුයා ආදස, නො විගතෙ පඤ්ඤා, හෙතුපච්චයා න ආරම්භේණ පඤ්ඤා, න විප්පයුතෙ තිණි, න හෙතුපච්චයා ආරම්භේණ සත්ත, අවිගතෙ ආදස.

නිසසයවාරො.

සංසට්ඨවාරො

විපාකං ධම්මං සංසට්ඨා විපාකො ධම්මො උපපජ්ජති හෙතු-පච්චයා : විපාකං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, (සංඛින්නං.) (සබ්බානි පදානි විඤ්ඤානබ්බානි,) හෙතුයා තිණි, ආරම්භේණ තිණි, අධිපතියා තිණි, අනන්තාරෙ තිණි, සමනන්තාරෙ තිණි, සහජාතෙ තිණි, අඤ්ඤාමඤ්ඤා තිණි, නිසසයෙ තිණි, උපනිසසයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ දෙව, කමමෙ තිණි, චිපාකෙ එකං, ආභාරෙ තිණි, ඉන්ද්‍රියෙ තිණි, ඤානෙ තිණි, මග්ගෙ තිණි, සමුප්පයුතෙ තිණි, විප්පයුතෙ තිණි, අත්තියා තිණි, නත්තියා තිණි, විගතෙ තිණි, අවිගතෙ තිණි, (සංඛින්නං. යථා කුසලත්තකෙ ගණනා, එවං ගණෙනබ්බං.)

අනුලොමං.

විපාකං ධම්මං සංසට්ඨා විපාකො ධම්මො උපපජ්ජති න හෙතුපච්චයා : අහෙතුකං විපාකං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, දෙව ඛන්ධෙ සංසට්ඨා දෙව ඛන්ධා, (සබ්බානි පදානි විඤ්ඤානබ්බානි.) න හෙතුයා තිණි, න අධිපතියා තිණි, න පුරෙජාතෙ තිණි, න පච්ජාජාතෙ තිණි, න ආසෙවනෙ තිණි, න කමමෙ දෙව, න චිපාකෙ දෙව, න ඤානෙ එකං, න මග්ගෙ දෙව, න විප්පයුතෙ තිණි, (යථා කුසලත්තකෙ පච්චතිය ගණනා එවං ගණෙනබ්බං.)

පච්චතියං.

හෙතුපච්චයා න අධිපතියා තිණි, (සංඛින්නං) න විප්පයුතෙ තිණි, (යථා කුසලත්තකෙ අනුලොම පච්චතිය ගණනා, එවං ගණෙනබ්බං.)

අනුලොම පච්චතියං.

න හෙතුපච්චයා ආරම්භේණ තිණි, අවිගතෙ තිණි, (යථා කුසලත්තකෙ පච්චතියානුලොම ගණනා, එවං ගණෙනබ්බං.)

පච්චතියානුලොමං.

සංසට්ඨවාරො.

සමපයුත්තවාරො

විපාකං ධම්මං සමපයුත්තො විපාකො ධම්මො උපපජ්ජති හෙතුපථවයො : විපාකං එකං ඛන්ධං, සමපයුත්තා තයො ඛන්ධා, හෙතුයා තීණි, න හෙතුයා තීණි, හෙතුපථවයා න අධිපතියා තීණි, න හෙතුයා තීණි, හෙතුපථවයා න අධිපතියා තීණි, න හෙතුපථවයා ආරම්භණෙ තීණි.

සමපයුත්තවාරො.

අනුලොම පච්චනියං

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස හෙතුපථවයෙන පථවයො : විපාකා හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපථවයෙන පථවයො, පටිසන්ධිකම්මණෙ විපාකා හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපථවයෙන පථවයො.

විපාකො ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස හෙතුපථවයෙන පථවයො : විපාකා හෙතු විතසමුට්ඨානානං රූපානං හෙතුපථවයෙන පථවයො, පටිසන්ධිකම්මණෙ විපාකාහෙතු කට්ඨනාරූපානං හෙතුපථවයෙන පථවයො.

විපාකො ධම්මො විපාකස්ස ච නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ච හෙතුපථවයෙන පථවයො : විපාකා හෙතු සමපයුත්තකානං ඛන්ධානං විතසමුට්ඨානානං රූපානං හෙතුපථවයෙන පථවයො, පටිසන්ධිකම්මණෙ විපාකාහෙතු සමපයුත්තකානං ඛන්ධානං කට්ඨනා වි රූපානං හෙතුපථවයෙන පථවයො.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස හෙතුපථවයෙන පථවයො : විපාකධම්මධම්මො හෙතු සමපයුත්තකානං ඛන්ධානං හෙතුපථවයෙන පථවයො.

විපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස හෙතුපථවයෙන පථවයො : විපාකධම්මධම්මො හෙතු විතසමුට්ඨානානං රූපානං හෙතුපථවයෙන පථවයො.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස ච නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ච හෙතුපථවයෙන පථවයො : විපාකධම්මධම්මො හෙතු සමපයුත්තකානං ඛන්ධානං විතසමුට්ඨානානං රූපානං හෙතුපථවයෙන පථවයො.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස හෙතුපට්ටයෙන පට්ටයො : නෙවවිපාකනවිපාකධම්මධම්මො හෙතු සම්පයුත්තකානං ඛන්ධානං විත්තසම්ප්පාදනානං රූපානං හෙතුපට්ටයෙන පට්ටයො.

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො : විපාකෙ ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙනි, අභිනන්තො, තං ආරබ්භ රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිට්ඨා උපපජ්ජති, උද්ධවං උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, කුසලාකුසලෙ නිරුද්ධො විපාකො තදරම්භණතා උපපජ්ජති.

විපාකො ධම්මො විපාකධම්මධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො : සෙක්ඛා ඵලං පට්ටවෙකඛති, විපාකෙ ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙනති, අභිනන්තො, තං ආරබ්භ රාගො උපපජ්ජති, -පෙ- දෙමනස්සං උපපජ්ජති, වෙතොපරියක්ඛණෙන විපාකවිත්තසම්ප්පාදනස්ස විත්තං ජානති, විපාකා ඛන්ධා වෙතොපරියක්ඛණස්ස, පුබ්බෙතිවාසානුස්සති ක්කණස්ස, අනාගතංස ක්කණස්ස, ආරම්භණපට්ටයෙන පට්ටයො.

විපාකො ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො : අරහා ඵලං පට්ටවෙකඛති. විපාකෙ ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, වෙතොපරියක්ඛණෙන විපාකවිත්තසම්ප්පාදනස්ස විත්තං ජානති, විපාකා ඛන්ධා, වෙතොපරියක්ඛණස්ස, පුබ්බෙතිවාසානුස්සති ක්කණස්ස, අනාගතංස ක්කණස්ස, ආවජ්ජනාය ආරම්භණපට්ටයෙන පට්ටයො.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො : දුතං දන්තා සීලං සමාදිශිත්වා උපොසථකම්මං කත්වා තං පට්ටවෙකඛති, පුබ්බෙ සුචිණ්ණානි පට්ටවෙකඛති, ක්කානා වුට්ඨිත්වා ක්කානං පට්ටවෙකඛති, සෙක්ඛා ගොත්‍රභූ පට්ටවෙකඛති, වොදුතං පට්ටවෙකඛති, සෙක්ඛා මග්ගා වුට්ඨිත්වා මග්ගං පට්ටවෙකඛති, සෙක්ඛා පභිනෙ කිලෙසෙ පට්ටවෙකඛති, වික්ඛම්භෙන කිලෙසෙ පට්ටවෙකඛති, පුබ්බෙ සමුද්ධිණ්ණෙ කිලෙසෙ ජානති. විපාකධම්මධම්මො ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙනති, අභිනන්තො, තං ආරබ්භ රාගො උපපජ්ජති, -පෙ- දෙමනස්සං උපපජ්ජති, වෙතොපරියක්ඛණෙන විපාකධම්මධම්මවිත්තසම්ප්පාදනස්ස විත්තං ජානති, ආකාසානඤ්ඤායතනකුසලං විඤ්ඤාණඤ්ඤායතනකුසලස්ස ආරම්භණපට්ටයෙන පට්ටයො, ආකිඤ්ඤායතනකුසලං නෙවසඤ්ඤානාසඤ්ඤායතනකුසලස්ස ආරම්භණපට්ටයෙන

පව්වයො, විපාකධම්මධම්මො ඛණ්ඩා ඉඤ්චිධික්ඛාණසං, වේතො-
පරියක්ඛාණසං, පුබ්බෙතිවාසානුස්සතික්ඛාණසං, යථාකල්පිපගක්ඛාණසං,
අනාගතංසක්ඛාණසං, ආරම්භණ පව්වයෙන පව්වයො.

විපාකධම්මධම්මො විපාකසං ධම්මසං ආරම්භණපව්වයෙන
පව්වයො, විපාකධම්මධම්මො ඛණ්ඩ අනිව්වතො දුක්ඛතො අනත්තතො
විපසංකි, අස්සාදෙති, අභිනාදති, තං ආරභ්ත රාගො උපපජ්ඣති,
-පෙ- දෙමනස්සං උපපජ්ඣති, කුසලාකුසලෙ නිරුද්ධො විපාකො
තදරම්භණො උපපජ්ඣති, ආකාසානඤ්ඤායතනකුසලං විඤ්ඤාණඤ්ඤා-
යතනවිපාකසං ආරම්භණපව්වයෙන පව්වයො, ආකිඤ්ඤාකුසල-
කුසලං නෙවසඤ්ඤානාසඤ්ඤායතනවිපාකසං ආරම්භණපව්වයෙන
පව්වයො.

විපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මසං ආරම්භණ-
පව්වයෙන පව්වයො: අරහා මහ්තා වුට්ඨහිතා මහං පව්වවෙකඛති.
පුබ්බෙ සුචිණ්ණානි පව්වවෙකඛති, අරහා පහීනෙ කිලෙසෙ පව්ව-
වෙකඛති, පුබ්බෙ සම්මුද්ධිණ්ණා කිලෙසෙ ජානාති, විපාක ධම්ම-
ධම්මො ඛණ්ඩ අනිව්වතො දුක්ඛතො අනත්තතො විපසංකි,
වේතොපරියක්ඛාණෙන විපාකධම්මධම්මවිත්තසමඛිස්ස විත්තං ජානාති,
ආකාසානඤ්ඤායතනකුසලං විඤ්ඤාණඤ්ඤායතනකිරියසං ආරම්භණ-
පව්වයෙන පව්වයො, ආකිඤ්ඤාකුසලකුසලං නෙවසඤ්ඤා-
නාසඤ්ඤායතනකිරියසං ආරම්භණපව්වයෙන පව්වයො, විපාක ධම්ම-
ධම්මො ඛණ්ඩා වේතොපරියක්ඛාණසං, පුබ්බෙතිවාසානුස්සතික්ඛාණසං,
යථාකල්පිපගක්ඛාණසං, අනාගතංසක්ඛාණසං, ආවජ්ජනාය ආරම්භණ-
පව්වයෙන පව්වයො.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මසං
ආරම්භණපව්වයෙන පව්වයො: අරහා නිබ්බානං පව්වවෙකඛති,
නිබ්බානං ආවජ්ජනාය ආරම්භණපව්වයෙන පව්වයො, අරහා චක්ඛුං
අනිව්වතො දුක්ඛතො අනත්තතො විපසංකි, සොතං සානං ජීව්හං
කායං රූපෙ සංග්ගෙ ගන්ථි රසෙ ථොට්ඨබ්බෙ වස්ත්වං නෙවවිපාක-
නවිපාකධම්මධම්මො ඛණ්ඩ අනිව්වතො දුක්ඛතො අනත්තතො
විපසංකි, දිබ්බෙන චක්ඛුනා රූපං පසංකි, දිබ්බාය සොතධාතුයා
සංග්ගං සුණාති, වේතොපරියක්ඛාණෙන නෙවවිපාකනවිපාකධම්මධම්ම-
විත්තසමඛිස්ස විත්තං ජානාති, ආකාසානඤ්ඤායතනකිරියං විඤ්ඤා-
ණඤ්ඤායතනකිරියසං ආරම්භණපව්වයෙන පව්වයො, ආකිඤ්ඤාකුසල-
යතනකිරියං නෙවසඤ්ඤානාසඤ්ඤායතනකිරියසං ආරම්භණපව්වයෙන

පට්ටයො, නෙව්විපාකනවිපාකධම්මෙමො ඛණ්ඩා ඉඤ්චිධානුඤ්ඤාසංඝං,
වේතොපරියඤ්ඤාසංඝං, පුබ්බන්තිවාසානුඤ්ඤාසංඝං, අනාගතසං-
ඤ්ඤාසංඝං, ආවජ්ජනාය ආරම්භපට්ටයෙන පට්ටයො.

නෙව්විපාකනවිපාකධම්මෙමො විපාකසංඝං ධම්මසංඝං ආරම්භ-
පට්ටයෙන පට්ටයො: නිබ්බානං ඵලසංඝං ආරම්භපට්ටයෙන පට්ටයො,
සෙක්ඛා වා පුට්ඨජනා වා චක්ඛුං අනිවට්ඨො දුක්ඛතො අනත්තතො
විපසංනති අසංසාදෙනති, අභිනන්ති, තං ආරාධන රාගො උපපජ්ජති
—පෙ— දෙවනසංඝං උපපජ්ජති. කුසලාකුසලෙ නිරුද්ධො විපාකො
තදරම්භණා උපපජ්ජති, සොතං සානං පිඨං කායං රූපෙ සද්දෙ
ගන්ධෙ රසෙ ඵොට්ඨමෙධ චන්ද්‍රිං නෙව්විපාකනවිපාකධම්මෙමො
ඛණ්ඩා අනිවට්ඨො දුක්ඛතො අනත්තතො විපසංනති, අසංසාදෙනති,
අභිනන්ති තං ආරාධන රාගො උපපජ්ජති. —පෙ— දෙවනසංඝං
උපපජ්ජති, කුසලාකුසලෙ නිරුද්ධො විපාකො තදරම්භණා උපපජ්ජති,
රූපායතනං චක්ඛුච්ඡිඤ්ඤාසංඝං —පෙ— ඵොට්ඨමොයතනං කායච්ඡිඤ්ඤාසංඝං
ආරම්භපට්ටයෙන පට්ටයො.

නෙව්විපාකනවිපාකධම්මෙමො විපාකධම්මෙමොසංඝං ආරම්භ-
පට්ටයෙන පට්ටයො: සෙක්ඛා නිබ්බානං පට්ටවෙක්ඛන්ති, නිබ්බානං
ගොත්‍රභුසංඝං, වොදනසංඝං, මහනසංඝං, ආරම්භපට්ටයෙන පට්ටයො,
සෙක්ඛා වා පුට්ඨජනා වා චක්ඛුං අනිවට්ඨො දුක්ඛතො අනත්තතො
විපසංනති, අසංසාදෙනති, අභිනන්ති, තං —පෙ— දෙවනසංඝං
උපපජ්ජති, සොතං —පෙ—. නෙව්විපාකනවිපාකධම්මෙමො ඛණ්ඩා
අනිවට්ඨො දුක්ඛතො අනත්තතො විපසංනති, අසංසාදෙනති, අභි-
නන්ති, දිබ්බෙන චක්ඛුණා රූපං පසංනති. දිබ්බාය සොතධාතුයා
සද්දං සුඤ්ඤාසංඝං, වේතොපරියඤ්ඤාසංඝං නෙව්විපාකනවිපාකධම්මෙමො-
වික්ඛසමෙධසංඝං වික්ඛං ජානන්ති, නෙව්විපාකනවිපාකධම්මෙමො ඛණ්ඩා
ඉඤ්චිධානුඤ්ඤාසංඝං, වේතොපරියඤ්ඤාසංඝං, පුබ්බන්තිවාසානුඤ්ඤාසංඝං
ඤ්ඤාසංඝං, අනාගතසංඝං ඤ්ඤාසංඝං ආරම්භපට්ටයෙන පට්ටයො.

විපාකො ධම්මො විපාකසංඝං ධම්මසංඝං අධිපතිපට්ටයෙන පට්ටයො:
සහජාතාධිපති, විපාකාධිපති සම්පූර්ණකානං ඛණ්ඩානං අධිපති-
පට්ටයෙන පට්ටයො.

විපාකො ධම්මො විපාකධම්මෙමොසංඝං අධිපතිපට්ටයෙන පට්ටයො:
ආරම්භාධිපති, සෙක්ඛා ඵලං ගරුං කතා පට්ටවෙක්ඛන්ති.
විපාක ඛණ්ඩා ගරුං කතා අසංසාදෙනති, අභිනන්ති, තං ගරුං
කතා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති.

විපාකො ධර්මො නෙවවිපාකනවිපාකධර්මමයස් අධිපති පව්වයෙන පව්වයො: ආරමුණාධිපති, සහජාතාධිපති, ආරමුණාධිපති අරහා ඵලං ගරුං කඤ්ඤා පව්වවෙකඛති, සහජාතාධිපති විපාකාධිපති වික්කසමුට්ඨානානං රූපානං අධිපතිපව්වයෙන පව්වයො.

විපාකො ධර්මො විපාකස්ස ච නෙවවිපාකනවිපාකධර්මමයස් ච අධිපතිපව්වයෙන පව්වයො: සහජාතාධිපති, විපාකාධිපති සමපසුත්තකානං ඛන්ධානං වික්කසමුට්ඨානානාඤ්ඤා රූපානං අධිපති පව්වයෙන පව්වයො.

විපාකධර්මමයො විපාකධර්මමයස් අධිපතිපව්වයෙන පව්වයො: ආරමුණාධිපති, සහජාතාධිපති, ආරමුණාධිපති දනං දන්තා සීලං සමාදිසිතා උපොසථකමං කඤ්ඤා තං ගරුං කඤ්ඤා පව්වවෙකඛති, පුබ්බසුථිණ්ණානි ගරුං කඤ්ඤා පව්වවෙකඛති, ඤානා වුට්ඨිතා ඤානං ගරුං කඤ්ඤා පව්වවෙකඛති, සෙකඛා ගොත්තුං ගරුං කඤ්ඤා පව්වවෙකඛති, වොදනං ගරුං කඤ්ඤා පව්වවෙකඛති. සෙකඛා මග්ගා වුට්ඨිතා මග්ගං ගරුං කඤ්ඤා පව්වවෙකඛති, විපාකධර්මමයො ඛන්ධානං ගරුං කඤ්ඤා අස්සාදෙනති, අභිනාදෙනති, තං ගරුං කඤ්ඤා රාගො උපාසනති, දිට්ඨි උපාසනති සහජාතාධිපති විපාකධර්මමයාධිපති සමපසුත්තකානං ඛන්ධානං අධිපතිපව්වයෙන පව්වයො.

විපාකධර්මමයො නෙවවිපාකනවිපාකධර්මමයස් අධිපති පව්වයෙන පව්වයො: ආරමුණාධිපති, සහජාතාධිපති, ආරමුණාධිපති අරහා මග්ගා වුට්ඨිතා මග්ගං ගරුං කඤ්ඤා පව්වවෙකඛති, සහජාතාධිපති විපාකධර්මමයාධිපති වික්කසමුට්ඨානානං රූපානං අධිපතිපව්වයෙන පව්වයො.

විපාකධර්මමයො විපාකධර්මමයස් ච නෙවවිපාකනවිපාකධර්මමයස් ච අධිපතිපව්වයෙන පව්වයො: සහජාතාධිපති විපාකධර්මමයාධිපති සමපසුත්තකානං ඛන්ධානං වික්කසමුට්ඨානානාඤ්ඤා රූපානං අධිපතිපව්වයෙන පව්වයො.

නෙවවිපාකනවිපාකධර්මමයො නෙවවිපාකනවිපාකධර්මමයස් අධිපතිපව්වයෙන පව්වයො: ආරමුණාධිපති, සහජාතාධිපති, ආරමුණාධිපති අරහා නිබ්බානං ගරුං කඤ්ඤා පව්වවෙකඛති. සහජාතාධිපති නෙවවිපාකනවිපාකධර්මමයාධිපති සමපසුත්තකානං ඛන්ධානං වික්කසමුට්ඨානානාඤ්ඤා රූපානං අධිපතිපව්වයෙන පව්වයො.

නෙව්විපාකනවිපාකධත්තධත්තො විපාකස්ස ධත්තස්ස අධිපති-
පට්ටයෙන පට්ටයො: ආරත්තණාධිපති නිබ්බානං ඵලස්ස අධිපති-
පට්ටයෙන පට්ටයො.

නෙව්විපාකනවිපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස අධිපති-
පට්ටයෙන පට්ටයො: ආරම්භාධිපති සෙකඛා නිබ්බානං ගරුං කඤ්ඤා
පට්ටවෙකඛනති, නිබ්බානං ගොත්තුසස්ස චොදනස්ස, මග්ගස්ස,
අධිපති පට්ටයෙන පට්ටයො, චක්ඛුං ගරුං කඤ්ඤා අසාසාදෙති, අභි-
නාදෙති, තං ගරුං කඤ්ඤා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති,
සොතං. —පෙ— නෙව්විපාකනවිපාකධම්මධම්මො ඛණ්ඩෙ ගරුං කඤ්ඤා
අසාසාදෙති, අභිනාදෙති, තං ගරුං කඤ්ඤා රාගො උප්පජ්ජති, දිට්ඨි
උප්පජ්ජති.

විපාකො ධෛර්‍ය විපාකසං ධම්මසං අනන්තරපච්චයෙන පච්චයො; පුරිමා පුරිමා විපාකා ඛණ්ඩා පච්ඡිමානං පච්ඡිමානං විපාකානං ඛණ්ඩානං අනන්තරපච්චයෙන පච්චයො, පඤ්ච්ඤිකාං විපාක- මනෝධාතුයා අනන්තරපච්චයෙන පච්චයො, විපාකමනෝධාතු විපාකමනෝවිඤ්ඤිකාධාතුයා අනන්තරපච්චයෙන පච්චයො, විපාකො ධෛර්‍ය නෙව විපාකන විපාකධම්මධම්මසං අනන්තරපච්චයෙන පච්චයො, භවධං ආවජ්ජනාය අනන්තරපච්චයෙන පච්චයො, විපාක මනෝවිඤ්ඤිකාධාතු කිරියමනෝවිඤ්ඤිකාධාතුයා අනන්තරපච්චයෙන පච්චයො.

විපාකධත්‍වධත්‍වො විපාකධත්‍වධත්‍වස්ස අනන්තරපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා විපාකධත්‍වධත්‍වො ඛණ්ඩා පච්ඡිමානං පච්ඡිමානං විපාකධත්‍වධත්‍වානං ඛණ්ඩානං අනන්තරපච්චයෙන පච්චයො, අනු-ලොමං ගොත්‍රභූස්ස, අනුලොමං වොදනස්ස, ගොත්‍රභූ මහගස්ස, වොදනං මහගස්ස අනන්තරපච්චයෙන පච්චයො.

විපාකධම්ම ධම්මො විපාකස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො: විපාකධම්මධම්මා ඛංඛා චූට්ඨානස්ස, මග්ගො ඵලස්ස, සෙක්ඛානං අනුලොමං ඵලසමාපත්තියා නිරොධා චූට්ඨානානස්ස නෙව-සඤ්ඤානාසඤ්ඤායතනකුසලං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො.

නෙව්විපාකනවිපාකධ්වනිතො නෙව්විපාකනවිපාකධ්වනිතො
අනන්තරපච්ඡයෙන පච්ඡයො: පුරිමා පුරිමා නෙව්විපාකනවිපාක-
ධ්වනිතො ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං නෙව්විපාකනවිපාකධ්වනි-
තොනං ඛන්ධානං අනන්තරපච්ඡයෙන පච්ඡයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො: ආවජ්ජනා පඤ්ඤානං විඤ්ඤාණානං අනන්තර පච්චයෙන පච්චයො, නෙවවිපාකනවිපාකධම්මධම්මො ඛෙධා වුට්ඨානාසං, අරහතො අනුලොමං ඵලසමාපන්නියා, නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායත්තකිරියං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො.

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස අනන්තර-පච්චයෙන පච්චයො: ආවජ්ජනා විපාකධම්මධම්මානං ඛෙධානං අනන්තරපච්චයෙන පච්චයො.

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස සමන්තන්තරපච්චයෙන පච්චයො: (අනන්තර සද්ධිසං).

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: විපාකො එකො ඛෙධො -පෙ- තිණි.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො: තිණි:

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිප කනවිපාකධම්මධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: නෙවවිපාකනවිපාකධම්මධම්මො එකො ඛෙධො, එකං මහාභූතං, බාහිරං, ආභාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, අසඤ්ඤසත්තානං එකං මහාභූතං.

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකස්ස ධම්මස්ස සහජාත-පච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ වත්ථු විපාකානං ඛෙධානං සහජාතපච්චයෙන පච්චයො.

විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො විපාකස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ විපාකො එකො ඛෙධො ව වත්ථුං ව තිණිණිත්තං ඛෙධානං, විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: විපාකො ඛෙධො ව මහාභූතා ව විත්තසමුට්ඨානානං රූපානං.

විපාකධම්මධම්මො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො-නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: විපාකධම්මධම්මො ඛෙධො ව මහාභූතා ව විත්තසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාකො ධර්මො විපාකස්ස ධර්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: විපාකො ඵකො ඛණ්ඩා, පටිසන්ධිකඛණේ විපාකො ධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ විපාකා ඛණ්ඩා වත්ථිස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

විපාකො ධර්මො විපාකස්ස ච නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස ච ධර්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ විපාකො ඵකො ඛණ්ඩා තිණ්ණන්නං ඛණ්ඩානං වත්ථිස්ස ච අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.

විපාකධර්මධර්මො විපාකධර්මධර්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො: විපාකධර්මධර්මො ඵකො ඛණ්ඩා තිණ්ණන්නං ඛණ්ඩානං, ද්වෙ ඛණ්ඩා දවින්නං ඛණ්ඩානං.

නෙවවිපාකනවිපාකධර්මධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: නෙවවිපාකනවිපාකධර්මධර්මො ඵකො ඛණ්ඩා තිණ්ණන්නං ඛණ්ඩානං, ද්වෙ ඛණ්ඩා දවින්නං ඛණ්ඩානං.

නෙවවිපාකනවිපාකධර්මධර්මො විපාකස්ස ධර්මස්ස අඤ්ඤමඤ්ඤ-පච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ වත්ථි විපාකානං ඛණ්ඩානං විපාකො ච නෙවවිපාකනවිපාකධර්මධර්මො ච ධර්මො විපාකස්ස ධර්මස්ස, පටිසන්ධිකඛණේ විපාකො ඵකො ඛණ්ඩා ච වත්ථි ච - (සත්ත පඤ්ඤා.)

විපාකො ධර්මො විපාකස්ස ධර්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: තිණ්, විපාක ධර්ම ධර්මො විපාක ධර්ම ධර්මස්ස තිණ්.

නෙවවිපාකනවිපාකධර්මධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස -පෙ- නෙව විපාක න විපාක ධර්ම ධර්මො විපාකස්ස ධර්මස්ස -පෙ- වකඛායතනං වකඛුච්ඡිකුණස්ස නිස්සය -පෙ- කායා-යතනං කාය විකුණුණස්ස, වත්ථි. විපාකානං ඛණ්ඩානං, පටි-සන්ධිකඛණේ වත්ථි විපාකානං ඛණ්ඩානං.

නෙවවිපාකනවිපාකධර්මධර්මො විපාකධර්මධර්මස්ස නිස්සය-පච්චයෙන පච්චයො: වත්ථි විපාකධර්මධර්මානං ඛණ්ඩානං.

විපාකො ච නෙවවිපාකනවිපාකධර්මධර්මො ච ධර්මො විපාකස්ස ධර්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: වකඛු චිකුණුණස්සගතො ඵකො ඛණ්ඩා ච වකඛායතනඤ්ඤා කායාතනං, විපාකො ඵකො ඛණ්ඩා ච වත්ථි ච තිණ්ණන්නං ඛණ්ඩානං, පටිසන්ධිකඛණේ විපාකො ඵකො

බන්ධො ව චන්ත්‍රී ව, විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස විපාකා බන්ධො ව මහාභූතා ව, (සංඛික්ඛං). පටිසන්ධිකම්මෙණ.

විපාකධම්මධම්මො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො විපාකධම්මධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: විපාකධම්මධම්මො එකො බන්ධො ව චන්ත්‍රී ව.

විපාකධම්මධම්මො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: විපාකධම්මධම්මො බන්ධො ව මහාභූතා ව විතසම්ප්‍රධානානං රූපානං, (තෙරස පඤ්ඤා.)

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො කායිකං සුඛං කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස ඵල සමාපත්තියා උපනිස්සයපච්චයෙන පච්චයො: කායිකං දුක්ඛං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස ඵලසමාපත්තියා උපනිස්සයපච්චයෙන පච්චයො, ඵලසමාපත්ති කායිකස්ස සුඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.

විපාකො ධම්මො විපාකධම්මධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භේන්ද්‍රපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො කායිකං සුඛං උපනිස්සයාය දනං දෙති, සීලං සමාදියති -පෙ-සඬං භිඤ්ඤා, කායිකං සුඛං කායිකං දුක්ඛං සඤ්ඤාය පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො.

විපාකො ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භේන්ද්‍රපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො: අරහා කායිකං සුඛං උපනිස්සයාය අනුප්පන්නං කිරියසමාපත්තිං උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති, සඬ්ඛාරෙ අනිවර්තො දුක්ඛතො අනත්තතො විපස්සති, කායිකං දුක්ඛං උපනිස්සයාය අනුප්පන්නං කිරියසමාපත්තිං උප්පාදෙති, උප්පන්නං සමාපජ්ජති.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භේන්ද්‍රපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො, සඬ්ඛං උපනිස්සයාය දනං දෙති, මානං-ඡප්පෙති, දිට්ඨිං ගණ්ණාති, සීලං සුතං වාගං පඤ්ඤං උපනිස්සයාය දනං දෙති, දිට්ඨිං ගණ්ණාති, රාගං දෙසං මොහං මානං දිට්ඨිං පඤ්ඤං

උපනික්ඛාය දුතං දෙනි, සමාපත්තීං උප්පාදෙනි, පානං භනති, සඤ්ඤාං භිඤ්ඤාං, සද්ධා පඤ්ඤාං සද්ධාය, සීලස්ස පඤ්ඤාය, උපනික්ඛාය පච්චයෙන පච්චයො: පඨමස්ස ක්කානස්ස පරිකමමං පඨමස්ස, -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකමමං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස, පඨමං ක්කානං දුතියස්ස, -පෙ- ආකිඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස, පඨමස්ස මග්ගස්ස පරිකමමං පඨමස්ස -පෙ- චතුස්ස මග්ගස්ස පරිකමමං චතුස්ස, පඨමො මග්ගො දුතියස්ස, -පෙ- තතියො මග්ගො චතුස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො: සෙකඛා මග්ගං උපනික්ඛාය අනුප්පන්නං කුසලසමාපතතීං උප්පාදෙනි මග්ගො සෙකඛානං අත්ථපටිසම්ඤ්ඤා, ධානාධාන කොසලලස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො, පාණානිපාතො පාණානිපාතස්ස, මිච්ඡාදිට්ඨියා උපනික්ඛාය, මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨියා, බ්‍යාපාදස්ස, මාතුසාතිකමමං මාතුසාතිකමමස්ස නියතමිච්ඡාදිට්ඨියා, නියතමිච්ඡාදිට්ඨි නියතමිච්ඡාදිට්ඨියා, සඤ්ඤාදකකමමස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො: අනත්තරූපනික්ඛායො පකතූපනික්ඛායො, පකතූපනික්ඛායො; සද්ධං උපනික්ඛාය අනානං ආනාපෙති, පරිනාපෙති පරිසිට්ඨිමුලකං දුක්ඛං පච්චනුභොති, පඤ්ඤා උපනික්ඛාය අනානං ආනාපෙති. පරිනාපෙති, සද්ධා පඤ්ඤා කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස, ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො, කුසලාකුසලං කමමං විපාකස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො, මග්ගො ඵලසමාපත්තියා උපනික්ඛායපච්චයෙන පච්චයො.

විපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො: ආරම්භපනික්ඛායො, පකතූපනික්ඛායො, පකතූපනික්ඛායො අරහා මග්ගං උපනික්ඛාය අනුප්පන්නං කිරියසමාපත්තීං උප්පාදෙනි, උප්පන්නං සමාපත්තීං, සඤ්ඤා අනිවුතො දුක්ඛතො අනත්තතො විපස්සති, මග්ගො අරහතො අත්ථපටිසම්ඤ්ඤා, ධම්ම - නිරුත්ත - පටිභාන - ධානාධාන - කොසලලස්ස - උපනික්ඛායපච්චයෙන පච්චයො.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස උපනික්ඛාය පච්චයෙන පච්චයො: ආරම්භපනික්ඛායො පකතූපනික්ඛායො, පකතූපනික්ඛායො: අරහා උතුං, භොජනං සෙනාසනං උපනික්ඛාය අනුප්පන්නං කිරියසමාපත්තීං උප්පාදෙනි.

නෙවවිපාකනවිපාකධම්මධම්මො, විපාකස්ස ධම්මස්ස උපනික්ඛාය පච්චයෙන පච්චයො: ආරම්භපනික්ඛායො අනත්තරූපනික්ඛායො

පකතුවනිසියයෝ: පකතුවනිසියයෝ: උතු භොජනං සෙනාසනං කාසි-
කසස සුඛසස කාසිකසස දුකඛසස ඵලසමාපනතියා උපනිසසයපව-
යෙන පව්වයෝ.

නෙවවිපාකනවිපාකධම්මෙවා විපාකධම්මෙවසස උපනිසසය
පව්වයෙන පව්වයෝ: ආරමුණුපනිසසයෝ අනන්තරුපනිසසයෝ
පකතුවනිසියයෝ. පකතුවනිසියයෝ: උතු උපනිසසය දුතං දෙති,
සමං භිඤ්ඤි. -පෙ- භොජනං සෙනාසනං උපනිසසය දුතං දෙති,
-පෙ- සමං භිඤ්ඤි, උතු භොජනං සෙනාසනං සද්ධාය පක්ඛාය
උපනිසසයපව්වයෙන පව්වයෝ.

නෙවවිපාකනවිපාකධම්මෙවා නෙවවිපාකනවිපාකධම්මෙවසස
පුරෙජාතපව්වයෙන පව්වයෝ: ආරමුණුපුරෙජාතං වත්ථිපුරෙජාතං.
ආරමුණු පුරෙජාතං: අරහා වකඛුං අනිව්වතො, කායං රූපෙ
ථොට්ඨබ්බෙ වත්ථිං අනිව්වතො, දිබ්බෙන වකඛුනා රූපං, දිබ්බාය සොත-
ධාතුයා සඤ්ඤා - වත්ථිපුරෙජාතං: වත්ථි නෙවවිපාකනවිපාකධම්මෙවනං
බන්ධානං පුරෙජාතපව්වයෙන පව්වයෝ.

නෙවවිපාකනවිපාකධම්මෙවා විපාකසස ධම්මසස පුරෙජාත
පව්වයෙන පව්වයෝ:¹ ආරමුණුපුරෙජාතං, වත්ථිපුරෙජාතං. ආරමුණු
පුරෙජාතං: සෙකඛා වා පුට්ඨජනා වා වකඛුං අනිව්වතො දුක්ඛතො
අනත්තතො විපසසනති, අසසාදෙනති, අභිනඤ්ඤති, තං ආරබ්භා රාගො
උප්පජ්ඤති, දෙමනසං උප්පජ්ඤති, කුසලාකුසලෙ නිරුද්ධො විපාකො
තද්වර්තමානා උප්පජ්ඤති, සොතං වත්ථිං අනිව්වතො තද්වර්තමානා
උප්පජ්ඤති, රූපායතනං වකඛුවිඤ්ඤාසස පුරෙජාත -පෙ-
ථොට්ඨබ්බායතනං කායවිඤ්ඤාසස, වත්ථිපුරෙජාතං: වකඛායතනං
වකඛු විඤ්ඤාසස කායායතනං කායවිඤ්ඤාසස, වත්ථි විපාකානං
බන්ධානං පුරෙජාතං.

නෙවවිපාකනවිපාකධම්මෙවා විපාකධම්මෙවසස පුරෙජාත
පව්වයෙන පව්වයෝ: ආරමුණුපුරෙජාතං වත්ථිපුරෙජාතං ආරමුණු-
පුරෙජාතං: සෙකඛා වා පුට්ඨජනා වා වකඛුං -පෙ- ආරබ්භා රාගො,
දෙමනසං උප්පජ්ඤති, සොතං වත්ථිං අනිව්වතො, දෙමනසං,
දිබ්බෙන වකඛුනා රූපං දිබ්බාය සොතධාතුයා සඤ්ඤා වත්ථිපුරෙජාතං:
වත්ථි විපාකධම්මෙවනං බන්ධානං පුරෙජාතපව්වයෙන පව්වයෝ.

1. පුරෙජාතං - සිමු.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විපාකො ධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස පච්ඡාජාන පච්චයෙන පච්චයො.¹ පච්ඡාජානවිපාකා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජානපච්චයෙන.²

විපාකධර්මධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස පච්ඡාජාන පච්චයෙන.³

නෙවවිපාකනවිපාකධර්මධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස පච්ඡාජානපච්චයෙන.⁴

විපාකධර්මධර්මො විපාකධර්මධර්මස්ස ආසෙවන පච්චයෙන පච්චයො.⁵ පුරිමා පුරිමා විපාකධර්මධර්මො ඛන්ධා පච්චිමානං පච්චිමානං විපාක ධර්මධර්මානං ඛන්ධානං, අනුලොමං ගොත්‍රභුස්ස, අනුලොමං වොදනස්ස, ගොත්‍රභු මග්ගස්ස, වොදනං මග්ගස්ස ආසෙවන-පච්චයෙන.⁶

නෙවවිපාකවිපාකධර්මධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස ආසෙවනපච්චයෙන, පච්චයො.⁷ පුරිමා පුරිමා -පෙ- පච්චයො.

විපාකො ධර්මො විපාකස්ස ධර්මස්ස කල්පපච්චයෙන පච්චයො. විපාකා චේතනා සම්පයුක්කානාං ඛන්ධානං කල්පපච්චයෙන -පෙ- පටිසන්ධිකකිංචෙ විපාකා චේතනා.

විපාකො ධර්මො නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස කල්පපච්චයෙන⁸ පච්චයො: විපාකා චේතනා විත්තසමුප්පාදානානාං රූපානං කල්ප-පච්චයෙන -පෙ- පටිසන්ධිකකිංචෙ විපාකා චේතනා කට්ඨනා රූපානං.

විපාකො ධර්මො විපාකස්ස ච නෙවවිපාකනවිපාකධර්මධර්මස්ස ච ධර්මස්ස කල්පපච්චයෙන පච්චයො: විපාකාචේතනා සම්පයුක්කානාං ඛන්ධානං විත්තසමුප්පාදානානාං රූපානං, පටිසන්ධිකකිංචෙ විපාකා චේතනා සම්පයුක්කානාං ඛන්ධානං කට්ඨනා ච රූපානං.

විපාකධර්මධර්මො විපාකධර්මධර්මස්ස කල්ප පච්චයෙන පච්චයො: විපාකධර්මධර්මොචේතනා සම්පයුක්කානාං ඛන්ධානං.

විපාකධර්මධර්මොවිපාකස්ස ධර්මස්ස කල්පපච්චයෙන පච්චයො:⁹ නානාඛේකා විපාකධර්මධර්මො චේතනා විපාකානං ඛන්ධානං කල්ප-පච්චයෙන¹⁰ විපාකධර්මධර්මො නෙවවිපාකනවිපාකධර්ම ධර්මස්ස

1. පච්ඡාජාන - සිමු.

2. පච්ඡාජානපච්ච - සිමු.

3. ආසෙවනපච්ච - සිමු.

4. කල්පපච්ච - සිමු.

කමම පච්චයෙන පච්චයො: සහජාතා නානාබණ්ණිකා සහජාතා විපාක ධම්මධම්මා චේතනා වික්ඛසමුට්ඨානානං රූපානං, නානාබණ්ණිකා විපාකධම්මධම්මා චේතනා කටභ්භා ව රූපානං:

විපාක ධම්මධම්මා විපාකස්ස ව නෙවවිපාකනවිපාකධම්ම ධම්මස්ස ව ධම්මස්ස කමමපච්චයෙන පච්චයො: නානාබණ්ණිකා විපාක ධම්මධම්මා චේතනා විපාකානං ඛන්ධානං කටභ්භා ව රූපානං කමමපච්චයෙන:

විපාක ධම්මධම්මා විපාකධම්මධම්මස්ස ව නෙවවිපාකනවිපාක ධම්මධම්මස්ස ව ධම්මස්ස කමමපච්චයෙන පච්චයො: විපාක-ධම්මධම්මා චේතනා සමපයුක්ඛකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ච රූපානං කමමපච්චයෙන:

නෙවවිපාකනවිපාකධම්මධම්මා නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස කමමපච්චයෙන පච්චයො: නෙවවිපාකනවිපාකධම්මධම්මා චේතනා සමපයුක්ඛකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ච රූපානං.

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො එකො ඛන්ධො තිණ්ණිකානං ඛන්ධානං, පටිසන්ධිකම්මණේ විපාකො ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස විපාකපච්චයෙන, විපාකා ඛන්ධා වික්ඛසමුට්ඨානානං රූපානං, පටිසන්ධිකම්මණේ විපාකා ඛන්ධා කටභ්භා රූපානං.

විපාකො ධම්මො විපාකස්ස ව නෙවවිපාකනවිපාකධම්ම ධම්මස්ස ව ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො එකො ඛන්ධො තිණ්ණිකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ච රූපානං, පටිසන්ධිකම්මණේ විපාකො එකො ඛන්ධො තිණ්ණිකානං ඛන්ධානං කටභ්භා ව රූපානං විපාකපච්චයෙන:

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස ආභාරපච්චයෙන පච්චයො: විපාකා ආභාරා සමපයුක්ඛකානං ඛන්ධානං තිණ්ණි. (පටිසන්ධි ඉමෙසං තිණ්ණිකානං කාතබ්බං.)

විපාකධම්මධම්මා විපාකධම්මධම්මස්ස ආභාරපච්චයෙන තිණ්ණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මා නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ආභාරපච්චයෙන පච්චයො: නෙවවිපාකනවිපාකධම්මධම්මා ආභාරා සමපයුක්ඛකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ච රූපානං ආභාර පච්චයෙන: කබ්බිකාරො ආභාරො ඉමස්ස කායස්ස ආභාරපච්චයෙන

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන තිණි.
(පටිසන්ධිකාතබ්බං.)

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන තිණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: නෙවවිපාකනවිපාකධම්මධම්මො ඉන්ද්‍රියා සම්පයුක්තකානං ඛන්ධානං විත්තසමුට්ඨානානඤ්ච රූපානං, රූපජීවිතින්ද්‍රියං කට්ඨනාරූපානං ඉන්ද්‍රියපච්චයෙන;

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: චක්ඛුන්ද්‍රියං චක්ඛුවිඤ්ඤාණස්ස ඉන්ද්‍රිය පච්චයෙන, කායින්ද්‍රියං, විපාකො ච නෙවවිපාකනවිපාකධම්මධම්මො ච ධම්මො විපාකස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන, චක්ඛුන්ද්‍රියඤ්ච චක්ඛුවිඤ්ඤාණඤ්ච චක්ඛුවිඤ්ඤාණ සහගතානං ඛන්ධානං ඉන්ද්‍රිය පච්චයෙන, කායින්ද්‍රියඤ්ච කායවිඤ්ඤාණඤ්ච කායවිඤ්ඤාණසහගතානං ඛන්ධානං ඉන්ද්‍රියපච්චයෙන;

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස ඤානපච්චයෙන තිණි.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස ඤානපච්චයෙන තිණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ඤානපච්චයෙන පච්චයො: නෙවවිපාකනවිපාකධම්මධම්මො ඤානඤ්ඤා සම්පයුක්තකානං ඛන්ධානං විත්තසමුට්ඨානානඤ්ච රූපානං ඤාන පච්චයෙන;

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස මග්ගපච්චයෙන: තිණි,
විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස මග්ගපච්චයෙන තිණි.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො: නෙවවිපාකනවිපාකධම්මධම්මො මග්ගඤ්ඤා සම්පයුක්තකානං ඛන්ධානං විත්තසමුට්ඨානානඤ්ච රූපානං මග්ගපච්චයෙන.

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස සම්පයුක්ත පච්චයෙන පච්චයො: විපාකො ඵලකා ඛන්ධා තිණිණිතං, ඥා ඛන්ධා ද්විතං, පටිසන්ධිකතණං.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස සම්පයුක්ත පච්චයෙන:

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස සම්පයුක්ත පච්චයෙන -පෙ- දෙව ඛෙධා ද්විතං ඛෙධානං සම්පයුක්ත පච්චයෙන:

විපාකො ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස විපයුක්ත පච්චයෙන, සහජාතං පච්ජාජාතං, සහජාතා: විපාකා ඛෙධා වික්ඛසමුට්ඨානානං රූපානං, පටිසන්ධිකම්මෙණ විපාකා ඛෙධා කට්ඨකා රූපානං, පච්ජාජාතා: විපාකා ඛෙධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විපයුක්ත පච්චයෙන.

විපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස විපයුක්ත පච්චයෙන: සහජාතං පච්ජාජාතං සහජාතා: විපාකධම්මධම්මො ඛෙධා වික්ඛසමුට්ඨානානං රූපානං, පච්ජාජාතා: විපාකධම්මධම්මො ඛෙධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විපයුක්ත පච්චයෙන:

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස විපයුක්ත පච්චයෙන: සහජාතං, පුරෙජාතං, පච්ජාජාතං, සහජාතා: නෙවවිපාකනවිපාකධම්මධම්මො ඛෙධා වික්ඛසමුට්ඨානානං පුරෙජාතං: වත්ථු නෙවවිපාකනවිපාකධම්මධම්මානං. ඛෙධානං විපයුක්තපච්චයෙන, පච්ජාජාතා: නෙවවිපාකනවිපාකධම්මධම්මො ඛෙධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විපයුක්ත පච්චයෙන:

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකස්ස ධම්මස්ස විපයුක්ත පච්චයෙන: සහජාතං පුරෙජාතං සහජාතා: පටිසන්ධිකම්මෙණ වත්ථු විපාකානං ඛෙධානං විපයුක්ත පච්චයෙන පුරෙජාතං: වක්ඛායකනං වක්ඛවිඤ්ඤාණස්ස කායායතනං කායවිඤ්ඤාණස්ස, වත්ථු විපාකානං ඛෙධානං විපයුක්ත පච්චයෙන:

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස විපයුක්ත පච්චයෙන: පුරෙජාතං: වත්ථු විපාකධම්මධම්මානං ඛෙධානං විපයුක්ත පච්චයෙන:

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: විපාකො ඵකො ඛෙධා තිණ්ණිකං, පටිසන්ධිකම්මෙණ විපාකො ඵකො ඛෙධා තිණ්ණිකං.

විපාකො ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස, සහජාතං පච්ජාජාතං සහජාතා: විපාකා ඛෙධා වික්ඛසමුට්ඨානානං රූපානං, පටිසන්ධිකම්මෙණ විපාකා ඛෙධා කට්ඨකා රූපානං පච්ජාජාතා: විපාකා ඛෙධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථි පච්චයෙන:

විපාකො ධම්මො විපාකස්ස ව නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ව ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො: විපාකො එකො ඛ්‍යෙධා නිණ්ණිකං ඛ්‍යෙධානං, විතසමුට්ඨානානඤ්ඤි රූපානං පටිසන්ධිකම්මෙණ විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස අත්ථි පච්චයෙන: ඉද්ධං ඛ්‍යෙධා ද්විතීයං ඛ්‍යෙධානං අත්ථි පච්චයෙන:

විපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස අත්ථි පච්චයෙන: සහජාතං පච්ජාජාතං සහජාතා: විපාකධම්මධම්මො ඛ්‍යෙධා විතසමුට්ඨානානං රූපානං අත්ථි පච්චයෙන: පච්ජාජාතා: විපාකධම්මධම්මො ඛ්‍යෙධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථි පච්චයෙන: විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස ව නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ව ධම්මස්ස, විපාකධම්මධම්මො එකො ඛ්‍යෙධා නිණ්ණිකං ඛ්‍යෙධානං විතසමුට්ඨානානඤ්ඤි රූපානං.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස සහජාතං, පුරෙජාතං, පච්ජාජාතං, ආහාරං, ඉන්ද්‍රියං, සහජාතො: නෙවවිපාකනවිපාකධම්මධම්මො එකො ඛ්‍යෙධා නිණ්ණිකං ඛ්‍යෙධානං විතසමුට්ඨානානඤ්ඤි රූපානං අත්ථි පච්චයෙන: ඉද්ධං ඛ්‍යෙධා ද්විතීයං ඛ්‍යෙධානං විතසමුට්ඨානානඤ්ඤි රූපානං අත්ථි පච්චයෙන: එකං මහාභූතං මහාභූතා විතසමුට්ඨානානං රූපානං කට්ඨනාරූපානං, උපාදරූපානං අත්ථි පච්චයෙන, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසංඝස්සකානං එකං මහාභූතං, පුරෙජාතං: අරහා වක්ඛුං අනිච්චතො, සොතං, වක්ඛුං අනිච්චතො, දිබ්බං වක්ඛුනා රූපං පස්සති, දිබ්බං සොතධාතුයං සද්ධං පුණ්ණි, වක්ඛුං නෙවවිපාකනවිපාක අත්ථි පච්ජාජාතා: නෙවවිපාකනවිපාකධම්මධම්මො ඛ්‍යෙධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථි පච්චයෙන: කබ්බිකාරො ආහාරො ඉමස්ස කායස්ස අත්ථි පච්චයෙන, රූපජීවිතීන්ද්‍රියං කට්ඨනාරූපානං අත්ථි පච්චයෙන පච්චයො.

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන. සහජාතං පුරෙජාතං සහජාතං: පටිසන්ධිකම්මෙණ වක්ඛුං විපාකානං ඛ්‍යෙධානං අත්ථි පච්චයෙන: පුරෙජාතං: සෙක්ඛා වා පුට්ඨජානා වා වක්ඛුං අනිච්චතො අස්සාදෙනති, තං ආරාධනා රාගො දෙමනස්සං කුසලාකුසලෙ නිරුද්ධො විපාකො තදරම්මෙණ, සොතං, වක්ඛුං විපාකො තදරම්මෙණ රූපායනං වක්ඛුං විඤ්ඤාණස්ස, පොට්ඨබ්බායනං කායවිඤ්ඤාණස්ස, වක්ඛායනං වක්ඛුං විඤ්ඤාණස්ස, කායායනං කායවිඤ්ඤාණස්ස, වක්ඛුං විපාකානං ඛ්‍යෙධානං අත්ථි පච්චයෙන: නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස අත්ථි පච්චයෙන: පුරෙජාතං; සෙක්ඛා වා පුට්ඨජානා වා වක්ඛුං අනිච්චතො -පෙ- අස්සාදෙනති

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

—පෙ— දෙමනස්සං උප්පජ්ඣති, සොතං, වස්සුං අනිච්චතො —පෙ— දෙමනස්සං උප්පජ්ඣති, දිබ්බතං චක්ඛුතා වස්සුං විපාකධම්මධම්මොත්තං බන්ධානං අත්ථි පච්චයෙන.

විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො විපාකස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන: සහජාතං පුරෙජාතං සහජාතො: චක්ඛු-විඤ්ඤාණසහගතො එකො බන්ධො ව චක්ඛායතනඤ්ඤා තිණ්ණිකානං, කායවිඤ්ඤාණසහගතො විපාකො එකො බන්ධො ව වස්සු ව තිණ්ණිකානං බන්ධානං, පටිසන්ධිකබ්භො විපාකො එකො බන්ධො ව වස්සු ව තිණ්ණිකානං.

විපාකො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො නෙව-විපාකනවිපාකධම්මධම්මස්ස අත්ථි පච්චයෙන: සහජාතං පච්ජාජාතං ආහාරං ඉන්ද්‍රියං සහජාතා: විපාකා බන්ධා ව මහාභූතා ව චිත්ත-සමුප්පාදානානං රූපානං, පටිසන්ධිකබ්භො විපාකා බන්ධා ව මහාභූතා ව කට්ඨකා රූපානං අත්ථි පච්චයෙන, පච්ජාජාතා: විපාකා බන්ධා ව කබ්බිකාරො ආහාරො ව ඉමස්ස කායස්ස, පච්ජාජාතා විපාකා බන්ධා ව රූපජීවිතින්ද්‍රියඤ්ඤා කට්ඨකා රූපානං.

විපාකධම්මධම්මො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො විපාකධම්මධම්මස්ස සහජාතං පුරෙජාතං සහජාතො: විපාකධම්මධම්මො එකො බන්ධො ව වස්සු ව තිණ්ණිකානං.

විපාකධම්මධම්මො ව නෙවවිපාකනවිපාකධම්මධම්මො ව ධම්මො නෙව විපාකනවිපාකධම්මධම්මස්ස අත්ථි පච්චයෙන, සහජාතං පච්ජාජාතං ආහාරං ඉන්ද්‍රියං සහජාතා: විපාකධම්මධම්මො බන්ධා ව මහාභූතා ව චිත්තසමුප්පාදානානං රූපානං, පච්ජාජාතා: විපාකධම්මධම්මො බන්ධා ව කබ්බිකාරො ආහාරො ව පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථි පච්ච-යෙන, පච්ජාජාතා: විපාකධම්මධම්මො බන්ධා ව රූපජීවිතින්ද්‍රියඤ්ඤා කට්ඨකා රූපානං විපාකො ධම්මො නත්ථි පච්චයෙන —පෙ— (විගතං අනානතරං සද්ධිසං, අවිගතං අත්ථි සද්ධිසං).

හෙතුයා සත්ත, ආරම්මණ නව, අධිපතියා දස, අනානතරෙ සත්ත, සමනානතරෙ සත්ත, සහජාතෙ එකාදස, අඤ්ඤාමඤ්ඤා සත්ත, නිස්සයෙ තෙරස, උපතීස්සයෙ නව, පුරෙජාතෙ තීණි, පච්ජාජාතෙ තීණි, ආසෙවනෙ දො, කමම නව, විපාකෙ තීණි, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ නව, ක්කාතෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුග්ගෙ තීණි, විපයුග්ගෙ පඤ්ඤා, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත අවිගතෙ තෙරස.

හෙතුපච්චයා අධිපතියා සත්ත, සහජාතෙ සත්ත, අනුකූලකොසාලා පඤ්ඤා, නිසස්සයෙ සත්ත, විපාතෙ තීණි, ඉන්ද්‍රියෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුක්තෙ තීණි, විපයුක්තෙ තීණි, අත්තියා සත්ත, අවිගතෙ සත්ත, (යථා කුසලෙතතිතෙ පඤ්ඤාචාරස්ස අනුලොම ගණනා ගණිතා, එවං විකාරෙතබ්බා.)

අනුලොමං.

විපාකො ධම්මො විපාකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සය පච්චයෙන පච්චයො.

විපාකො ධම්මො විපාකධම්මධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො.

විපාකො ධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ආරම්භ පච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො උපනිස්සයපච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො.

විපාකො ධම්මො විපාකස්ස ච නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො.

විපාකධම්මධම්මො විපාකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො, කම්මපච්චයෙන පච්චයො.

විපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ආරම්භ පච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සය පච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො, කම්මපච්චයෙන පච්චයො.

විපාකධම්මධම්මො විපාකස්ස ච නෙවවිපාකනවිපාකධම්මධම්මස්ස ච ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො.

විපාකධම්මධම්මො විපාකධම්මධම්මස්ස ච නෙවවිපාකනවිපාක ධම්මධම්මස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නෙවවිපාකනවිපාකධම්මධම්මො නෙවවිපාකනවිපාකධම්මධම්මෙසං
ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උප-
නික්ඛයපච්චයෙන පච්චයො, පුරෙජාතපච්චයෙන පච්චයො, පච්ඡාජාත
පච්චයෙන පච්චයො, ආහාරපච්චයෙන පච්චයො, ඉන්ද්‍රියපච්චයෙන
පච්චයො.

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකස්ස ධම්මස්ස ආරම්භ පච්ච-
යෙන පච්චයො, සහජාත පච්චයෙන පච්චයො, උපනික්ඛය පච්චයෙන
පච්චයො, පුරෙජාත පච්චයෙන පච්චයො.

නෙවවිපාකනවිපාකධම්මධම්මො විපාකධම්මධම්මෙසං ආරම්භ
පච්චයෙන පච්චයො, උපනික්ඛයපච්චයෙන පච්චයො, පුරෙජාත පච්ච-
යෙන පච්චයො.

විපාකො ච නෙවවිපාකනවිපාකධම්මධම්මො ච ධම්මො විපාකස්ස
ධම්මස්ස සහජාතං, පුරෙජාතං.

විපාකො ච නෙවවිපාකනවිපාකධම්මධම්මො ච ධම්මො නෙව-
විපාකනවිපාකධම්මධම්මෙසං සහජාතං, පච්ඡාජාතං, ආහාරං,
ඉන්ද්‍රියං.

විපාකධම්මධම්මො ච නෙවවිපාකනවිපාකධම්මධම්මො ච ධම්මො
විපාකධම්මධම්මෙසං සහජාතං, පුරෙජාතං.

විපාකධම්මධම්මො ච නෙවවිපාකනවිපාකධම්මධම්මො ච ධම්මො
නෙවවිපාකනවිපාකධම්මධම්මෙසං සහජාතං, පච්ඡාජාතං, ආහාරං,
ඉන්ද්‍රියං.

නභෙකුයා සොළස, නආරම්භෙකු සොළස, නඅධිපතියා සොළස,
නඅනන්තරෙකු සොළස, නසමනන්තරෙකු සොළස, නසහජාතෙකු ආදස,
නඅක්ඛයමක්ඛය ආදස, නනික්ඛයෙකු ආදස, නඋපනික්ඛයෙකු සොළස,
නපුරෙජාතෙකු වුද්දස, නපච්ඡාජාතෙකු සොළස, නආහාරෙකු සොළස,
නකම්මෙකු පහරස, නවිපාකෙකු වුද්දස, නආහාරෙකු සොළස, නඉන්ද්‍රියෙකු
සොළස, නක්ඛාතෙකු සොළස, නමග්ගෙකු සොළස, නසමපසුකෙකු
ආදස, නවිපසුකෙකු දස, නො අත්තියා දස, නො නත්තියා සොළස,
නො වග්ගෙකු සොළස, නො අවග්ගෙකු දස.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

නභෙතුපච්චයා නආරම්මණේ සොළස, (සංඛික්ඛං) නො අවිගතෙ දස.

(යථා කුසලතතිකෙ පච්චනීය ගණනා විඤ්ඤා, එවං විඤ්ඤා-
තඛං)

පච්චනීයං.

ගණනා

භෙතුපච්චයා නආරම්මණේ සත්ත, නඤ්ඤාපනීයා සත්ත, නඤ්ඤා-
නතරෙ සත්ත, නසමනනතරෙ සත්ත, නඤ්ඤාමඤ්ඤා තීණි, නඋප-
නිස්සයෙ සත්ත, නපුරෙජාතෙ සත්ත, නපච්චාජාතෙ සත්ත, නආසෙව-
නෙ සත්ත, නකමමි සත්ත, නවිපාකෙ වක්ඛාරි, නආභාරෙ
සත්ත, නඉද්දියෙ සත්ත, නක්ඛානෙ සත්ත, නමග්ගෙ සත්ත, නසමප-
යුතෙ තීණි, නවිපයුතෙ තීණි, නො නඤ්ඤා සත්ත, නො විගතෙ
සත්ත, භෙතුසහජාත නිස්සය අත්ථි අවිගතනති නආරම්මණේ සත්ත,
(සංඛික්ඛං) නො විගතෙ සත්ත. (යථා කුසලතතිකෙ අනුලොමපච්ච-
නීය ගණනා විඤ්ඤා, එවං විඤ්ඤාතඛං, අසමුත්ථානනොන
එයො සජ්ඣාය මග්ගො)

අනුලොම පච්චනීයං.

නභෙතුපච්චයා ආරම්මණේ නව, අධිපතියා දස, අනනතරෙ
සත්ත, සමනනතරෙ සත්ත, සහජාතෙ එකාදස, අඤ්ඤාමඤ්ඤා සත්ත,
නිස්සයෙ තෙරස, උපනිස්සයෙ නව, පුරෙජාතෙ තීණි, පච්චාජාතෙ
තීණි, ආසෙවනෙ දෙව, කමමි නව, විපාකෙ තීණි, ආභාරෙ සත්ත,
ඉද්දියෙ නව, ක්ඛානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙ තීණි,
විපයුතෙ පඤ්ඤා, අත්ථි තෙරස, නඤ්ඤා සත්ත, විගතෙ සත්ත,
අවිගතෙ තෙරස.

නභෙතුපච්චයා නආරම්මණපච්චයා අධිපතියා සත්ත, (සංඛික්ඛං)
අවිගතෙ තෙරස.

(යථා කුසලතතිකෙ පච්චනීයානුලොම ගණනා, විඤ්ඤා, එවං
විඤ්ඤාතඛං)

පච්චනීයානුලොමං.

විපාකතනිකං නිට්ඨිකං.

4. උපාදිනනතනිකං

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො
උපාදිනනි භෙතුපච්චයා: උපාදිනනුපාදනියං එකං ඛෙදං පටිච්ච තයො
ඛෙදා, දෙව ඛෙදෙ පටිච්ච දෙව ඛෙදා, පටිසන්ධිකමණේ, උපා-
දිනනුපාදනියං එකං ඛෙදං පටිච්ච තයො ඛෙදා කට්ඨනා ව රූපං

දෙව් බන්ධන පටිච්ච දෙව් බන්ධන කට්ඨකා ව රූපං, බන්ධන පටිච්ච වස්තූ, වස්තුං පටිච්ච බන්ධන, උපාදිනනුපාදනියං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, දෙව් මහාභූතෙ පටිච්ච දෙව් මහාභූතා, මහාභූතෙ පටිච්ච කට්ඨකා රූපං, උපාදරූපං,

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: උපාදිනනුපාදනියෙ බන්ධන පටිච්ච වික්ක සමුට්ඨානං රූපං.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ව අනුපාදිනනුපාදනියො ව ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: උපාදිනනුපාදනියං එකං බන්ධනං පටිච්ච තයො බන්ධනා, වික්කසමුට්ඨානාණ්ඤි රූපං. දෙව් බන්ධන පටිච්ච දෙව් බන්ධන වික්කසමුට්ඨානාණ්ඤි රූපං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: අනුපාදිනනුපාදනියං එකං බන්ධනං පටිච්ච තයො බන්ධනා වික්කසමුට්ඨානාණ්ඤි රූපං, දෙව් බන්ධන පටිච්ච දෙව් බන්ධන වික්කසමුට්ඨානාණ්ඤි රූපං, අනුපාදිනනුපාදනියං එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, මහාභූතෙ පටිච්ච වික්කසමුට්ඨානං රූපං, උපාදරූපං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා, අනුපාදිනනුපාදනියං එකං බන්ධනං පටිච්ච තයො බන්ධනා, දෙව් බන්ධන පටිච්ච දෙව් බන්ධනා.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා; අනුපාදිනනුපාදනියෙ බන්ධන පටිච්ච වික්කසමුට්ඨානං රූපං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ව අනුපාදිනනුපාදනියො ව ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: අනුපාදිනනුපාදනියං එකං බන්ධනං පටිච්ච තයො බන්ධනා වික්කසමුට්ඨානාණ්ඤි රූපං, දෙව් බන්ධන පටිච්ච දෙව් බන්ධන වික්කසමුට්ඨානාණ්ඤි රූපං.

අනුපාදිනනුපාදනියො අනුපාදිනනුපාදනියො ධම්මො පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: අනුපාදිනනුපාදනියෙ බන්ධන ව මහාභූතෙ ව පටිච්ච වික්කසමුට්ඨානං රූපං.

උපාදිනනුපාදනියංඤ්ඤා අනුපාදිනනුපාදනියංඤ්ඤා ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනි හෙතුපච්චයා: උපාදිනනුපාදනියෙ ඛන්ධෙ ව මහාභුතෙ ව පටිච්ච චිත්තසමුට්ඨානං රූපං.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනි ආරම්භපච්චයා. උපාදිනනුපාදනියං එකං ඛන්ධං පටිච්ච පටිසන්ධිකම්මෙණ, අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච, අනුපාදිනන අනුපාදනියං ධම්මං පටිච්ච ආරම්භපච්චයා නිණි පඤ්ඤා.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනි අධිපතිපච්චයා, අනුපාදිනනුපාදනියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා චිත්තසමුට්ඨානංඤ්ඤා රූපං, එකං මහාභුතං පටිච්ච මහාභුතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, උපාදරූපං.

අනුපාදිනන අනුපාදනියං ධම්මං පටිච්ච නිණි.

අනුපාදිනනුපාදනියංඤ්ඤා අනුපාදිනනඅනුපාදනියංඤ්ඤා ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනි අධිපතිපච්චයා: අනුපාදිනන අනුපාදනියෙ ඛන්ධෙ ව මහාභුතෙ ව පටිච්ච චිත්තසමුට්ඨානං රූපං.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනි අනනතරපච්චයා, සමනනතරපච්චයා, සහජාතපච්චයා:

උපාදිනනුපාදනියං එකං ඛන්ධං පටිච්ච පටිසන්ධිකම්මෙණ එකං මහාභුතං පටිච්ච, මහාභුතෙ පටිච්ච කට්ඨකා රූපං, උපාදරූපං, අසඤ්ඤාසත්තානං එකං මහාභුතං පටිච්ච, මහාභුතෙ පටිච්ච කට්ඨකා රූපං, උපාදරූපං, උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච නිණි.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනි සහජාතපච්චයා: අනුපාදිනනුපාදනියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා චිත්තසමුට්ඨානංඤ්ඤා රූපං, -පෙ- එකං මහාභුතං පටිච්ච, මහාභුතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, උපාදරූපං, බාහිරං, ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභුතං පටිච්ච.

අනුපාදිනන අනුපාදනියං ධම්මං පටිච්ච, නිණි.

අනුපාදිනනුපාදනියංඤ්ඤා, අනුපාදිනනඅනුපාදනියංඤ්ඤා ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො, උපාදිනනුපාදනියංඤ්ඤා අනුපාදිනනුපාදනියංඤ්ඤා ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනි අඤ්ඤාමඤ්ඤා පච්චයා:

උපාදිනනුපාදනියං එකං ඛන්ධං පටිච්ච, පටිසන්ධිකකිණේ උපාදිනනු-
පාදනියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වක්ඛු ව, ඛන්ධෙ පටිච්ච
වක්ඛු, වක්ඛු. පටිච්ච ඛන්ධා, එකං මහාභූතං පටිච්ච, ඥේ මහා-
භූතෙ පටිච්ච ඥේ මහාභූතා, අසංඝඤ්ජනානං එකං මහාභූතං, අනුපා-
දිනනුපාදනියං ධම්මං පටිච්ච, බාහිරං ආභාරං, උතුසමුට්ඨානං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච, උපාදිනනුපාදනියං ධම්මං
පටිච්ච නිස්සයපවටයා නව පඤ්ඤා, උපනිස්සය පවටයා.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො
උප්පජ්ජති පුරෙජාතපවටයා: තිණි, පඤ්ඤා,

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො
උප්පජ්ජති ආසෙවනපවටයා: අනුපාදිනනුපාදනියං එකං ඛන්ධං පටිච්ච.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො
ධම්මො උප්පජ්ජති ආසෙවන පවටයා: අනුපාදිනනුපාදනියං එකං
ඛන්ධං පටිච්ච.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො
උප්පජ්ජති කල්ලපවටයා, (හෙතුපවටය සද්දියා) (නව පඤ්ඤා.)

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො
උප්පජ්ජති විපාකපවටයා: තිණි,

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො
උප්පජ්ජති විපාක පවටයා: එකං මහාභූතං පටිච්ච, මහාභූතෙ පටිච්ච
විකසමුට්ඨානං රූපං, උපාදරූපං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො
ධම්මො උප්පජ්ජති විපාකපවටයා: විපාකං අනුපාදිනනුපාදනියං
එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා (නව පඤ්ඤා.)

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො
උප්පජ්ජති ආභාරපවටයා -පෙ- ඉන්ද්‍රියපවටයා, ක්කානපවටයා, මග්ග-
පවටයා, සම්පයුක්තපවටයා, විපයුක්තපවටයා, අත්ථිපවටයා, නත්ථි-
පවටයා, විගතපවටයා, අවිගතපවටයා -පෙ- (යථා කුසලක්කසා
පටිච්චවාරො සජ්ඣාය මග්ගන විජාරිතො, එවං විජාරෙතබ්බං.)

ගණනා

හෙතුයා නව, ආරම්භණ නිණි, අධිපතියා පඤ්ඤා, අනන්තරෙ නිණි, සමනන්තරෙ නිණි, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා නිණි, නිසසයෙ නව, උපනිසසයෙ නිණි, පුරෙජාතෙ නිණි, ආසෙවනෙ දෙව, කමෙම නව, විපාකෙ නව, ආහාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්කාතෙ නව, මග්ගෙ නව, සමපයුතෙ නිණි, විපයුතෙ නව, අත්තියා නව, නත්තියා නිණි, විගතෙ නිණි, අවිගතෙ නව, හෙතුපාදියා ආරම්භණ නිණි, අවිගතෙ නව, (යථා කුසලතතිකෙ පටිච්චගණනා සජ්ඣාය මග්ගෙන ගණිතා, එවං ගණෙනධං.)

අනුලොමං

උපාදිනනුපාදතියං ධම්මං පටිච්ච උපාදිනනුපාදතියො ධම්මො උපසස්සති න හෙතුපට්ඨයා: අහෙතුකං උපාදිනනුපාදතියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා දෙව ඛන්ධෙ පටිච්ච දෙව ඛන්ධා, අහෙතුක පටිසන්ධිකවණෙ උපාදිනනුපාදතියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා කටත්තා ව රූපං, දෙව ඛන්ධෙ පටිච්ච දෙව ඛන්ධා කටත්තා ව රූපං, ඛන්ධෙ පටිච්ච වස්ත්‍රී, වස්ත්‍රී පටිච්ච ඛන්ධා, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, මහාභූතෙ පටිච්ච කටත්තා රූපං, උපාද රූපං අසඤ්ඤසත්තානං එකං මහාභූතං පටිච්ච, මහාභූතෙ පටිච්ච කටත්තා රූපං උපාදරූපං.

උපාදිනනුපාදතියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදතියො ධම්මො උපසස්සති න හෙතුපට්ඨයා: අහෙතුකෙ උපාදිනනුපාදතියෙ ඛන්ධෙ පටිච්ච වින්තසමුට්ඨානං රූපං.

උපාදිනනුපාදතියං ධම්මං පටිච්ච උපාදිනනුපාදතියො ව අනුපාදිනනුපාදතියො ව ධම්මො උපසස්සති න හෙතුපට්ඨයා: අහෙතුක-උපාදිනනුපාදතියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වින්තසමුට්ඨානකඤ්ඤා රූපං, දෙව ඛන්ධෙ පටිච්ච දෙව ඛන්ධා වින්තසමුට්ඨානකඤ්ඤා රූපං:

අනුපාදිනනුපාදතියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදතියො ධම්මො උපසස්සති න හෙතුපට්ඨයා: අහෙතුකං අනුපාදිනනුපාදතියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා වින්තසමුට්ඨානකඤ්ඤා රූපං, දෙව ඛන්ධෙ පටිච්ච දෙව ඛන්ධා වින්තසමුට්ඨානකඤ්ඤා රූපං, අනුපාදිනනුපාදතියං එකං මහාභූතං, මහාභූතෙ පටිච්ච වින්තසමුට්ඨානං රූපං උපාදරූපං, බාහිරං, ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච, මහාභූතෙ පටිච්ච උපාදරූපං, විචිකිට්ඨා සහගතෙ උදාවට්ඨ සහගතෙ ඛන්ධෙ පටිච්ච විචිකිට්ඨාසහගතො උදාවට්ඨ සහගතො මොහො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපාදිනනුපාදනියං ධම්මං අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න හෙතුපට්ඨයා: අහෙතුකෙ උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ච මහාභුතෙ ච පටිච්ච චිත්තසම්ප්පාදානං රූපං.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආරම්භණපට්ඨයා: පටිසන්ධිකම්මණෙ උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පටිච්ච කට්ඨකාරූපං, ඛණ්ඩෙ පටිච්ච චක්ඛු, එකං මහාභුතං පටිච්ච, අසංඝඤ්ඤානානං එකං මහාභුතං පටිච්ච.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආරම්භණපට්ඨයා: උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පටිච්ච චිත්තසම්ප්පාදානං රූපං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආරම්භණපට්ඨයා: අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පටිච්ච චිත්තසම්ප්පාදානං රූපං, එකං මහාභුතං පටිච්ච, බාහිරං ආභාරසම්ප්පාදානං, උතුසම්ප්පාදානං එකං මහාභුතං පටිච්ච.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආරම්භණපට්ඨයා: අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පටිච්ච චිත්තසම්ප්පාදානං රූපං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආරම්භණපට්ඨයා: අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ච මහාභුතෙ ච පටිච්ච චිත්තසම්ප්පාදානං රූපං.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආරම්භණපට්ඨයා: උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ච මහාභුතෙ ච පටිච්ච චිත්තසම්ප්පාදානං රූපං.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපතිපට්ඨයා: පටිසන්ධි පටිපුණ්ණං තිණි පඤ්ඤා.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච, එකා පඤ්ඤා.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපතිපට්ඨයා: අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පටිච්ච අනුපාදිනනුපාදනියා අධිපති.

උපාදින්නපාදනියඤ්ඤි අනුපාදින්නපාදනියඤ්ඤි ධම්මං පටිච්ච අනුපාදින්නපාදනියො ධම්මො උපපජ්ජති න අධිපතිපත්තියා: උපාදින්නපාදනියෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං. උපාදින්නපාදනියං ධම්මං පටිච්ච උපාදින්නපාදනියො ධම්මො උපපජ්ජති න අනන්තරපත්තියා -පෙ- න සමන්තන්තරපත්තියා. න අඤ්ඤාමඤ්ඤාපත්තියා, න උපනික්ඛය පත්තියා. න පුරෙජාතපත්තියා, න පට්ඨාජාතපත්තියා. න ආසෙවනපත්තියා: -පෙ-

අනුපාදින්නඅනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදින්න අනුපාදනියො ධම්මො උපපජ්ජති න ආසෙවනපත්තියා: විපාකං අනුපාදින්න අනුපාදනියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, (සංඛිංකං.)

අනුපාදින්නපාදනියං ධම්මං පටිච්ච අනුපාදින්නපාදනියො ධම්මො උපපජ්ජති න කම්මපත්තියා: අනුපාදින්නපාදනියෙ ඛන්ධෙ පටිච්ච අනුපාදින්නපාදනියා චේතනා, බාහිරං, ආභාරසමුට්ඨානං, උතුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච,

අනුපාදින්නඅනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදින්නඅනුපාදනියො ධම්මො උපපජ්ජති න කම්මපත්තියා, කුසලෙ අනුපාදින්නඅනුපාදනියෙ ඛන්ධෙ පටිච්ච අනුපාදින්නඅනුපාදනියා චේතනා.

උපාදින්නපාදනියං ධම්මං පටිච්ච උපාදින්නපාදනියො ධම්මො උපපජ්ජති න විපාකපත්තියා: අසඤ්ඤාසන්තානං එකං මහාභූතං පටිච්ච, මහාභූතෙ පටිච්ච කට්ඨකාරූපං උපාදරූපං.

උපාදින්නපාදනියං ධම්මං පටිච්ච අනුපාදින්නපාදනියො ධම්මො උපපජ්ජති න විපාකපත්තියා: එකා පඤ්ඤා.

අනුපාදින්නපාදනියං ධම්මං පටිච්ච අනුපාදින්න අනුපාදනියො ධම්මො උපපජ්ජති න විපාකපත්තියා: කුසලං අනුපාදින්න අනුපාදනියං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, කිංචි, පඤ්ඤා.

අනුපාදින්නපාදනියඤ්ඤි අනුපාදින්නඅනුපාදනියඤ්ඤි ධම්මං පටිච්ච අනුපාදින්නපාදනියො ධම්මො උපපජ්ජති න විපාකපත්තියා: කුසලෙ අනුපාදින්න අනුපාදනියෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

උපාදින්නපාදනියං ධම්මං පටිච්ච උපාදින්නපාදනියො ධම්මො උපපජ්ජති න ආභාරපත්තියා: අසඤ්ඤාසන්තානං එකං මහාභූතං පටිච්ච.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආහාරපච්චයා: බාහිරං උතුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච, (සංඛිතං.) උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ඉන්ද්‍රියපච්චයා: අසංඝඤ්ඤාසත්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතින්ද්‍රියං.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ඉන්ද්‍රියපච්චයා: බාහිරං අභාරසමුට්ඨානං, උතුසමුට්ඨානං එකං මහාභූතං.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ඝානපච්චයා: පඤ්චවිඤ්ඤාණසහගතං එකං බ්‍රහ්මං පටිච්ච තයො බ්‍රහ්මා, (සංඛිතං) අසංඝඤ්ඤාසත්තානං එකං මහාභූතං පටිච්ච.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ඝානපච්චයා: බාහිරං, ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න මග්ගපච්චයා: අහෙතුකං උපාදිනනුපාදනියං එකං බ්‍රහ්මං පටිච්ච තයො බ්‍රහ්මා, පඤ්ච පඤ්ඤා.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න සම්පයුක්තපච්චයා: (නආරම්මණ පච්චය සද්දිසං.)

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විප්පයුක්තපච්චයා: ආරූපො උපාදිනනුපාදනියං එකං බ්‍රහ්මං පටිච්ච තයො බ්‍රහ්මා, අසංඝඤ්ඤාසත්තානං එකං මහාභූතං පටිච්ච.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විප්පයුක්තපච්චයා: ආරූපො අනුපාදිනනුපාදනියං එකං බ්‍රහ්මං පටිච්ච තයො බ්‍රහ්මා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච.

අනුපාදිනනුපාදනියං ධම්මං පටිච්ච අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විප්පයුක්තපච්චයා: ආරූපො අනුපාදිනනුපාදනියං එකං බ්‍රහ්මං පටිච්ච තයො බ්‍රහ්මා, දෙව බ්‍රහ්ම පටිච්ච දෙව බ්‍රහ්මා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපාදිනනුපාදනියං ධම්මං පටිච්ච උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති නො නත්තිපච්චයා, නො විගතපච්චයා -පෙ- (යථා කුසලතතිකෙ පච්චනියවාරො විඤ්ඤානො එවං විඤ්ඤාතරතබ්බො.)

ගණනා

න හෙතුයා පඤ්ඤා, න ආරම්භණෙ ඡ, න අධිපතියා ඡ, න අනන්තරෙ ඡ, න සමනන්තරෙ ඡ, න අඤ්ඤාමඤ්ඤා ඡ, න උපනික්ඛයෙ ඡ, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ නව, න ආසෙවනෙ නව, න කමෙම ඉඤ්ඤා, න විපාකෙ ඡ, න ආහාරෙ ඉඤ්ඤා, න ඉන්ද්‍රියෙ ඉඤ්ඤා, න ක්කාමනෙ ඉඤ්ඤා, න මග්ගෙ පඤ්ඤා, න සමප්පුකෙ ඡ, න විප්පුකෙ තිණි, නො නත්තියා ඡ, නො විගතෙ ඡ.

න හෙතුපච්චයා න ආරම්භණෙ වත්තාරි, (සංඛින්නං) නො විගතෙ වත්තාරි, (යථා කුසලතතිකෙ ගණනා, එවං ගණෙනබ්බං පච්චනියං)

හෙතුපච්චයා න ආරම්භණෙ ඡ, (සංඛින්නං,) නො විගතෙ ඡ, (යථා කුසලතතිකෙ අනුලොම පච්චනිය ගණනා, එවං ගණෙනබ්බො.)

අනුලොම පච්චනියං.

න හෙතුපච්චයා ආරම්භණෙ ඉඤ්ඤා, (සංඛින්නං,) අවිගතෙ පඤ්ඤා, (යථා කුසලතතිකෙ පච්චනියානුලොම ගණනා, එවං ගණෙනබ්බො.)

පච්චනියානුලොමං.

පටිච්චවාරො

උපාදිනනුපාදනියං ධම්මං සහජාතො උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා -පෙ- (පටිච්චවාරොපි සහජාතවාරොපි සදිසො.)

සහජාතවාරො

උපාදිනනුපාදනියං ධම්මං පච්චයා උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: උපාදිනනුපාදනියං එකං ඛක්ඛං පච්චයා තයො ඛක්ඛා, පටිසන්ධිකම්මණෙ ඛක්ඛෙ පච්චයා වක්ඛු, වක්ඛුං පච්චයා ඛක්ඛා, එකං මහාභූතං පච්චයා තයො මහාභූතා, මහාභූතෙ පච්චයා කට්ඨකාරූපං උපාදාරූපං, වක්ඛුං පච්චයා උපාදිනනුපාදනියා ඛක්ඛා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතු පට්ඨයා: උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං, වස්ත්‍රං පට්ඨයා අනුපාදිනනුපාදනියා ඛණ්ඩා,

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා: වස්ත්‍රං පට්ඨයා අනුපාදිනනුපාදනියා ඛණ්ඩා.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා උපාදිනනුපාදනියො ව අනුපාදිනනුපාදනියො ව ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා: උපාදිනනුපාදනියං එකං ඛණ්ඩං, පට්ඨයා තයො ඛණ්ඩා වික්ඛසමුට්ඨානං රූපං.

අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා: අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා: එකා පඤ්ඤා.

අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා: තිණි පඤ්ඤා.

උපාදිනනුපාදනියං අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා: අනුපාදිනනුපාදනියං එකං ඛණ්ඩං වස්ත්‍රං පට්ඨයා තයො ඛණ්ඩා, දො ඛණ්ඩං ව වස්ත්‍රං පට්ඨයා දො ඛණ්ඩා.

අනුපාදිනනුපාදනියං අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා: අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ව මහාභුතෙ ව පට්ඨයා වික්ඛසමුට්ඨානං රූපං.

උපාදිනනුපාදනියං අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා: උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ව මහාභුතෙ ව පට්ඨයා, වික්ඛසමුට්ඨානං රූපං. අනුපාදිනනුපාදනියං එකං ඛණ්ඩං වස්ත්‍රං පට්ඨයා තයො ඛණ්ඩා, දො ඛණ්ඩං ව වස්ත්‍රං පට්ඨයා දො ඛණ්ඩා.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා උපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති ආරම්භපට්ඨයා: උපාදිනනුපාදනියං එකං ඛණ්ඩං පට්ඨයා තයො ඛණ්ඩා, දො ඛණ්ඩං පට්ඨයා දො ඛණ්ඩා, පටිසන්ධිකම්මණෙ උපාදිනනුපාදනියං එකං ඛණ්ඩං පට්ඨයා තයො ඛණ්ඩා, දො ඛණ්ඩං පට්ඨයා දො ඛණ්ඩා, වස්ත්‍රං පට්ඨයා ඛණ්ඩා, චක්ඛායතනං පට්ඨයා චක්ඛාවිඤ්ඤාණං -පෙ- කායායතනං පට්ඨයා කායවිඤ්ඤාණං, වස්ත්‍රං පට්ඨයා උපාදිනනුපාදනියා ඛණ්ඩා,

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො
උපපජ්ජති ආරම්භණපට්ඨයා: වන්ථිං පට්ඨයා අනුපාදිනනුපාදනියා
බන්ධා.

උපාදිකූපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිකා අනුපාදනියො ධම්මො
උපාදිකා ආරම්භපට්ඨයා: වන්ති. පට්ඨයා අනුපාදිකාඅනුපාදනියා
වන්තා.

අනුපාදිතනුපාදනියං ධම්මං පව්වයා අනුපාදිතනුපාදනියො ධම්මො
උපපජ්ජති ආරම්භණපව්වයා: අනුපාදිතනුපාදනියං එකං බන්ධං පව්වයා
තයො බන්ධා, දෙව් බන්ධෙ පව්වයා දෙව් බන්ධා.

අනුපාදිත අනුපාදනය. බලය පවතින අනුපාදිත අනුපා-
දනය යනු බලයේ උපරිම ආරම්භක පවතින අනුපාදිත අනුපාදනය
එක බැසීම පවතින නොවන බැසීම, දෙවන බැසීම පවතින
දෙවන බැසීම.

උපාදිනපාදනියකදී අනුපාදිනනපාදනියකදී බලිං පව්වියා අනුපාදිනනපාදනියො බලිං උපාදිනි අරලිං පව්වියා: අනුපාදිනනපාදනියං එකං බන්ධකදී වස්තුකදී පව්වියා තයො බන්ධා, ලො බන්ධි ව වස්තුකදී පව්වියා ලො බන්ධා.

උපාදිතනුපාදනියකදී අනුපාදිතනුපාදනියකදී ධර්ම පව්වයා අනු-
පාදිතනුපාදනියො ධර්මො උපාද්ති ආරම්භණපව්වයා: අනුපාදිතනු-
පාදනියං එකං ඛන්ධාදි වස්තුකදී පව්වයා නයො ඛන්ධා, දෙව
ඛන්ධෙ ව වස්තුකදී පව්වයා දෙව ඛන්ධා.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො
උපාදිනි අධිපතිපට්ඨයා: වක්ඛං පට්ඨයා අනුපාදිනනුපාදනියා
වක්ඛා.

අනුපාදිතානුපාදනියං ධම්මං පච්චයා අනුපාදිතාඅනුපාදනියං
ධම්මො උප්පජ්ජති අධිපතිපච්චයා; වික්ඛං පච්චයා අනුපාදිතාඅනුපා-
දනියා ඛන්ධා.

අනුපාදිතනුපාදිතිය. බලලං පව්වයා අනුපාදිතනුපාදනියො බලලො
 උපපජ්ඣති අධිපතිපව්වයා: එකං පඤ්ඤා අනුපාදිතො අනුපාදනියං බලලො
 පව්වයා තිසෙසො පඤ්ඤා.

ဇာတိသတ်မှတ်ချက်များကို အောက်ဖော်ပြပါအတိုင်း ဖော်ပြပါမည်။

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පව්වයා අධිපතිපව්වයා, උපාදිනනුපාදනියඤ්ඤා අනුපාදිනනුපාදනියඤ්ඤා ධම්මං, පව්වයා අනුපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති අධිපති-පව්වයා: අනුපාදිනනුපාදනියං එකං ඛන්ධඤ්ඤා වක්ඛුඤ්ඤා පව්වයා තයො ඛන්ධා, දෙව ඛන්ධෙ ව වක්ඛුඤ්ඤා පව්වයා දෙව ඛන්ධා.

උපාදිනනුපාදනියං ධම්මං පව්වයා උපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති අනන්තරපව්වයා: (වතුච්ඡති පව්වයා විසාරතඛන්ධා.)

ගණනා

අවිගතපව්වයා හෙතුයා එකාදස, ආරම්භණෙ සත්ත, අධිපතියා නව, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ එකාදස, අඤ්ඤාමඤ්ඤා සත්ත, නියමයෙ එකාදස, උපනිස්සයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ ඡ, කමම්ම එකාදස, විපාකෙ එකාදස, ආභාරෙ එකාදස, ඉන්ද්‍රියෙ එකාදස, ක්කාමනෙ එකාදස, මග්ගෙ එකාදස, සම්පයුතෙ සත්ත, විපයුතෙ එකාදස, අත්තියා එකාදස, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ එකාදස.

හෙතුපව්වයා ආරම්භණෙ සත්ත, (සංඛින්නං.) අවිගතෙ එකාදස, (යථා කුසලතතකෙ ගණනා, එවං ගණන්ඛන්ධා.)

අනුලොමං

උපාදිනනුපාදනියං ධම්මං පව්වයා උපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති න හෙතුපව්වයා: අහෙතුකං උපාදිනනුපාදනියං එකං ඛන්ධං පව්වයා, අහෙතුක පටිසන්ධිකඛණෙ, අසඤ්ඤාසත්තානං එකං මහා-භූතං, වක්ඛායතනං පව්වයා වක්ඛුච්ඡඤ්ඤාණං, කායායතනං පව්වයා කායච්ඡඤ්ඤාණං වක්ඛුං පව්වයා අහෙතුකා උපාදිනනුපාදනියා ඛන්ධා.

උපාදිනනුපාදනියං ධම්මං පව්වයා උපාදිනනුපාදනියො ධම්මො උපපජ්ජති න හෙතුපව්වයා: අහෙතුකෙ උපාදිනනුපාදනියෙ ඛන්ධෙ පව්වයා වික්කසම්මුඛානං රූපං, වක්ඛුං පව්වයා අහෙතුකා අනුපා-දිනනුපාදනියා ඛන්ධා, වක්ඛුං පව්වයා විචිකිච්ඡාසහගතො උද්ධවි-සහගතො මොහො.

උපාදිනනුපාදනියං ධම්මං පව්වයා උපාදිනනුපාදනියො ව අනුපා-දිනනුපාදනියො ව ධම්මො උපපජ්ජති න හෙතුපව්වයා: අහෙතුකං උපාදිනනුපාදනියං එක, ඛන්ධං පව්වයා තයො ඛන්ධා වික්කසම්මුඛා-නඤ්ඤා රූපං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිනනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා: අහෙතුකං අනුපාදිනනුපාදනියං එකං ඛණ්ඩං පච්චයා තයො ඛණ්ඩා වික්‍ෂයමුට්ඨානඤ්ඤා රූපං, -පෙ- බාහිරං ආභාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං -පෙ- රූපං. විචිකිට්ඨාසහගතෙ උද්ධවච්චසහගතෙ ඛණ්ඩෙ පච්චයා විචිකිට්ඨාසහගතො උද්ධවච්චසහගතො මොහො.

උපාදිනනුපාදනියඤ්ඤා අනුපාදිනනුපාදනියඤ්ඤා ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා: අහෙතුකෙ උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ව මහාභූතෙ ව පච්චයා වික්‍ෂයමුට්ඨානං රූපං, අහෙතුකං අනුපාදිනනුපාදනියං එකං ඛණ්ඩඤ්ඤා වත්තඤ්ඤා පච්චයා තයො ඛණ්ඩා, දෙව ඛණ්ඩෙ ව වත්තඤ්ඤා පච්චයා දෙව ඛණ්ඩා, විචිකිට්ඨාසහගතෙ උද්ධවච්චසහගතෙ ඛණ්ඩෙ ව වත්තඤ්ඤා පච්චයා විචිකිට්ඨාසහගතො උද්ධවච්චසහගතො මොහො.

උපාදිනනුපාදනියං ධම්මං පච්චයා උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආරම්භපච්චයා: (සංඛිතං.) න අධිපතිපච්චයා: උපාදිනනුපාදනියං එකං ඛණ්ඩං පච්චයා.

උපාදිනනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා: උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පච්චයා වික්‍ෂයමුට්ඨානං රූපං, වත්තං පච්චයා අනුපාදිනනුපාදනියා ඛණ්ඩා.

උපාදිනනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනන අනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා: වත්තං පච්චයා අනුපාදිනන අනුපාදනියා අධිපති.

උපාදිනනුපාදනියං ධම්මං පච්චයා උපාදිනනුපාදනියො ව අනුපාදිනනුපාදනියො ව ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා: උපාදිනනුපාදනියං එකං ඛණ්ඩං පච්චයා තයො ඛණ්ඩා වික්‍ෂයමුට්ඨානඤ්ඤා රූපං. -පෙ- අනුපාදිනනුපාදනියං ධම්මං පච්චයා එකා පඤ්ඤා.

අනුපාදිනනඅනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනනඅනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා: අනුපාදිනනඅනුපාදනියෙ ඛණ්ඩෙ පච්චයා අනුපාදිනනඅනුපාදනියා අධිපති.

උපාදිනනුපාදනියඤ්ඤා අනුපාදිනනඅනුපාදනියඤ්ඤා ධම්මං පච්චයා අනුපාදිනනඅනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා. අනුපාදිනනඅනුපාදනියෙ ඛණ්ඩෙ ව වත්තඤ්ඤා පච්චයා අනුපාදිනනඅනුපාදනියා අධිපති.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපාදිනනුපාදනියඤ්ඤා අනුපාදිනනුපාදනියඤ්ඤා ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපති පච්චයා: අනුපාදිනන අනුපාදනියෙ ඛණ්ඩෙ ව වත්තඤ්ඤා පච්චයා අනුපාදිනන අනුපාදනියා අධිපති, උපාදිනනුපාදනියඤ්ඤා අනුපාදිනනුපාදනියඤ්ඤා ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න අධිපති පච්චයා: උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ව මහාභූතෙ ව පච්චයා වික්කසමුට්ඨානං රූපං, අනුපාදිනනුපාදනියං එකං ඛණ්ඩඤ්ඤා වත්තඤ්ඤා පච්චයා තයො ඛණ්ඩා, ඉඤ්ඤා ඛණ්ඩෙ ව වත්තඤ්ඤා පච්චයා ඉඤ්ඤා ඛණ්ඩා, උපාදිනනුපාදනියං ධම්මං පච්චයා උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති, න අනන්තර පච්චයා: න සමන්තන්තරපච්චයා, න අක්කමක්කමපච්චයා, න උපතිස්සය-පච්චයා, න පුරෙජාතපච්චයා න පට්ඨාජාතපච්චයා, න ආසෙවන පච්චයා, -පෙ-.

උපාදිනනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: වත්තං පච්චයා අනුපාදිනනුපාදනියා වෙතනා.

උපාදිනනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනනඅනුපාදනියො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: වත්තං පච්චයා කුසලා, අනුපාදිනන අනුපාදනියා වෙතනා.

අනුපාදිනනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ පච්චයා අනුපාදිනනුපාදනියා වෙතනා. බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං පච්චයා.

අනුපාදිනනඅනුපාදනියං ධම්මං පච්චයා අනුපාදිනනඅනුපාදනියො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: කුසලෙ අනුපාදිනනඅනුපාදනියෙ ඛණ්ඩෙ පච්චයා අනුපාදිනනඅනුපාදනියා වෙතනා.

උපාදිනනුපාදනියඤ්ඤා අනුපාදිනනඅනුපාදනියඤ්ඤා ධම්මං පච්චයා අනුපාදිනනඅනුපාදනියො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: කුසලෙ අනුපාදිනනඅනුපාදනියෙ ඛණ්ඩෙ ව වත්තඤ්ඤා පච්චයා අනුපාදිනනඅනුපාදනියා කුසලා වෙතනා.

උපාදිනනුපාදනියඤ්ඤා අනුපාදිනනුපාදනියඤ්ඤා ධම්මං පච්චයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ව වත්තඤ්ඤා පච්චයා අනුපාදිනනුපාදනියා වෙතනා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විපාකපට්ඨයා: අසංසුඤ්ඤානං එකං මහාභූතං පට්ඨයා.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විපාකපට්ඨයා: වස්ත්‍රං පට්ඨයා අනුපාදිනනුපාදනියා ඛන්ධා.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විපාකපට්ඨයා: වස්ත්‍රං පට්ඨයා කුසලා අනුපාදිනනුපාදනියා ඛන්ධා.

අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා එකා පඤ්ඤා.

අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා තීණි.

උපාදිනනුපාදනියං අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විපාකපට්ඨයා: (සංඛින්නං.)

අනුපාදිනනුපාදනියං අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විපාකපට්ඨයා: (සංඛින්නං.) උපාදිනනුපාදනියං අනුපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා අනුපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න විපාකපට්ඨයා: අනුපාදිනනුපාදනියං එකං ඛන්ධං වස්ත්‍රං පට්ඨයා තයො ඛන්ධා, දො ඛන්ධා ව වස්ත්‍රං පට්ඨයා දො ඛන්ධා.

උපාදිනනුපාදනියං ධම්මං පට්ඨයා උපාදිනනුපාදනියො ධම්මො උප්පජ්ජති න ආහාරපට්ඨයා, න ඉන්ද්‍රියපට්ඨයා, න ඤානපට්ඨයා, න මග්ගපට්ඨයා, න සම්පයුක්තපට්ඨයා න විපයුක්තපට්ඨයා, නො නත්ති පට්ඨයා නො විගතපට්ඨයා -පෙ-.

ගණනා

න ගෙතුයා පඤ්ඤා, න ආරම්භණං ඡ, න අධිපතියා අට්ඨ, න අනන්තරෙ ඡ, න සමනන්තරෙ ඡ, න අසුඤ්ඤා ඡ, න උපතියස්සෙ ඡ, න පුරෙජාතෙ සත්ත, න පට්ඨජාතෙ එකාදස, න ආසෙවතෙ එකාදස, න කංචම ඡ, න විපාකෙ දස, න ආහාරෙ දො, න ඉන්ද්‍රියෙ දො, න ඤානෙ දො, න මග්ගෙ පඤ්ඤා, න සම්පයුක්තෙ ඡ, න විපයුක්තෙ තීණි, නො නත්තියා ඡ, නො

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

වීගතෙ ඡ, (විඤාපරෙන ගණෙනබ්බං,) හෙතුපච්චයා න ආරම්භණෙ ඡ, (සංඛින්නං.) නො වීගතෙ ඡ, (විඤාපරෙන ගණෙනබ්බං,) න හෙතු-පච්චයා ආරම්භණෙ චිත්තාරි, (සංඛින්නං.) අවිගතෙ පඤ්ඤා.

පච්චයවාරො.

නිසසයවාරො

උපාදිනනුපාදනියං ධම්මං නිසසයා උපාදිනනුපාදනියො ධම්මො උපාජ්ජති හෙතුපච්චයා: උපාදිනනුපාදනියං එකං ඛන්ධං නිසසාය තයො ඛන්ධා, තයො ඛන්ධෙ නිසසාය, (සංඛින්නං.)

(පච්චයවාරො'පි නිසසයවාරො'පි සදිසො.)

නිසසයවාරො.

සංසට්ඨවාරො

උපාදිනනුපාදනියං ධම්මං සංසට්ඨො උපාදිනනුපාදනියො ධම්මො උපාජ්ජති හෙතුපච්චයා: උපාදිනනුපාදනියං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, තයො ඛන්ධෙ සංසට්ඨා එකො ඛන්ධො, දො ඛන්ධෙ සංසට්ඨා දො ඛන්ධා, පටිසන්ධිකකණෙ උපාදිනනුපාදනියං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, දො ඛන්ධෙ සංසට්ඨා දො ඛන්ධා.

අනුපාදිනනුපාදනියං ධම්මං සංසට්ඨො අනුපාදිනනුපාදනියො ධම්මො උපාජ්ජති හෙතුපච්චයා: අනුපාදිනනුපාදනියං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, දො ඛන්ධෙ සංසට්ඨා දො ඛන්ධා,

අනුපාදිනනඅනුපාදනියං ධම්මං සංසට්ඨො අනුපාදිනන අනුපාදනියො ධම්මො උපාජ්ජති හෙතුපච්චයා: අනුපාදිනනඅනුපාදනියං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, දො ඛන්ධෙ සංසට්ඨා දො ඛන්ධා, හෙතුයා තිණි, (සංඛින්නං.)

ගණනා.

අධිපතියා දො, ආසෙවනෙ දො, විපාකෙ දො, (සංඛින්නං.) අවිගතෙ තිණි, (යථා කුසලාත්තකෙ ගණනා, එවං ගණෙනබ්බා.

උපාදිනනුපාදනියං ධම්මං සංසට්ඨො උපාදිනනුපාදනියො ධම්මො උපාජ්ජති න හෙතුපච්චයා: අහෙතුකං උපාදිනනුපාදනියං එකං ඛන්ධං, සංසට්ඨා තයො ඛන්ධා, දො ඛන්ධෙ සංසට්ඨා දො ඛන්ධා, අහෙතුකපටිසන්ධිකකණෙ.

අනුපාදින්නාපාදනියං ධම්මං සංසට්ඨා අනුපාදින්නාපාදනියො ධම්මො උපපජ්ජති න හෙතුපට්ඨයා: අහෙතුකං අනුපාදින්නාපාදනියං එකං ඛණ්ඩං, සංසට්ඨා තයො ඛණ්ඩා, දො ඛණ්ඩ සංසට්ඨා දො ඛණ්ඩා, විචිකිල්පානුසහගතෙ උද්ධව්වසහගතෙ ඛණ්ඩ සංසට්ඨා විචිකිල්පා සහගතො උද්ධව්වසහගතො මොහො. (සංඛින්නං.)

ගණනා

න හෙතුයා දො, න අධිපතියා තිණි, න විපායුකෙත තිණි, (සංඛින්නං.) පට්ඨනියං හෙතුපට්ඨයා න අධිපතියා තිණි, න විපායුකෙත තිණි, න හෙතුපට්ඨයා ආරම්භෙණ දො, (සංඛින්නං) අවිගතෙ දො.

සංසට්ඨාවාරො.

සමපයුක්තවාරො

උපාදින්නාපාදනියං ධම්මං සමපයුක්තො උපාදින්නාපාදනියො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා; හෙතුයා තිණි, (සංඛින්නං) අවිගතෙ තිණි, (සංසට්ඨාවාරොපි සමපයුක්තවාරො පි සදිසො.)

සමපයුක්තවාරො.

උපාදින්නාපාදනියො ධම්මො උපාදින්නාපාදනියස්ස ධම්මස්ස හෙතුපට්ඨයෙන පච්චයො: උපාදින්නාපාදනියා හෙතුසමපයුක්තකානං ඛණ්ඩානං හෙතුපට්ඨයෙන පට්ඨයො, පටිසන්ධිකම්මෙණ උපාදින්නාපාදනියා හෙතුසමපයුක්තකානං ඛණ්ඩානං කට්ඨනා ච රූපානං හෙතුපට්ඨයෙන පට්ඨයො.

උපාදින්නාපාදනියො ධම්මො අනුපාදින්නාපාදනියස්ස ධම්මස්ස හෙතුපට්ඨයෙන පට්ඨයො: උපාදින්නාපාදනියා හෙතු විනසමුට්ඨානානං රූපානං හෙතුපට්ඨයෙන පට්ඨයො.

උපාදින්නාපාදනියො ධම්මො උපාදින්නාපාදනියස්ස ච අනුපාදින්නාපාදනියස්ස ච ධම්මස්ස හෙතුපට්ඨයෙන පච්චයො: උපාදින්නාපාදනියා හෙතුසමපයුක්තකානං ඛණ්ඩානං විනසමුට්ඨානානං ච රූපානං හෙතුපට්ඨයෙන පච්චයො.

අනුපාදින්නාපාදනියො ධම්මො අනුපාදින්නාපාදනියස්ස ධම්මස්ස හෙතුපට්ඨයෙන පච්චයො: අනුපාදින්නාපාදනියා හෙතු සමපයුක්තකානං ඛණ්ඩානං විනසමුට්ඨානානාඤ්ච රූපානං හෙතු පච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස හෙතුපච්ඡයෙන පච්ඡයො: අනුපාදිනනුපාදනියා හෙතු සම්පයුත්තං ඛානං ඛන්ධානං හෙතුපච්ඡයෙන පච්ඡයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්ඡයො: අනුපාදිනනුපාදනියා හෙතු වික්කසමුඛානානං රූපානං හෙතුපච්ඡයෙන පච්ඡයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ච අනුපාදිනනුපාදනියස්ස ච ධම්මස්ස හෙතුපච්ඡයෙන පච්ඡයො: අනුපාදිනනුපාදනියා හෙතුසම්පයුත්තං ඛානං ඛන්ධානං වික්කසමුඛානානං රූපානං හෙතුපච්ඡයෙන පච්ඡයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භණපච්චයෙන පච්චයො: සෙක්ඛා වා පුට්ඨජනා වා චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනී අස්සාදෙනී, අභිනඤ්ඤානි, තං ආරබ්භ රාගො උප්පජ්ඣති, දෙමනස්සං උප්පජ්ඣති, කුසලාකුසලෙ නිරුද්ධො විපාකො තදරම්භණතා උප්පජ්ඣති, සොතං, සානං, ජීව්හං, කායං, උපාදිනනුපාදනියෙ රූපෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, වත්ථුං, උපාදිනනුපාදනියෙ ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනී, අස්සාදෙනී, අභිනඤ්ඤානි, තං ආරබ්භ රාගො උප්පජ්ඣති, දෙමනස්සං උප්පජ්ඣති කුසලාකුසලෙ නිරුද්ධො විපාකො තදරම්භණතා උප්පජ්ඣති, උපාදිනනුපාදනියං රූපායතනං චක්ඛුවිඤ්ඤාණස්ස, උපාදිනනුපාදනියං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස ආරම්භණපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භණපච්චයෙන පච්චයො. චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනී. අස්සාදෙනී, අභිනඤ්ඤානි, තං ආරබ්භ රාගො උප්පජ්ඣති දෙමනස්සං උප්පජ්ඣති, සොතං-සානං-ජීව්හං-කායං-උපාදිනනුපාදනියෙ රූපෙ-ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ-වත්ථුං උපාදිනනුපාදනියෙ ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනී, අස්සාදෙනී, අභිනඤ්ඤානි, තං ආරබ්භ රාගො උප්පජ්ඣති, දෙමනස්සං උප්පජ්ඣති දිබ්බෙන චක්ඛුනා උපාදිනනුපාදනියං රූපං පස්සනී, චෙතොපරියඤාණෙන උපාදිනනුපාදනියවික්කසමුඛස්ස වික්කං ජානාති, උපාදිනනුපාදනියා ඛන්ධා ඉද්ධිවිධඤාණස්ස, චෙතොපරියඤාණස්ස, පුබ්බෙතිවාසානුස්සති ඤාණස්ස, අනාගතංසඤාණස්ස ආවජ්ජනාය ආරම්භණපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: දුතං දතො සීලං සමාදිධිතො උපොසප්පකමං කතො තං පච්චවෙකකති, පුබ්බෙ සුචිණ්ණානි පච්චවෙකකති, කොතො වුට්ඨනිතො කොතං පච්චවෙකකති. අරියා ගොත්‍රභූ පච්චවෙකකතති, වොදනං පච්චවෙකකතති, අරියා පභිනෙ කිලෙසෙ පච්චවෙකකතති, විකම්මණෙන කිලෙසෙ පච්චවෙකකතති, පුබ්බෙ සමුද්විච්ඡේණ කිලෙසෙ ජානතති, අනුපාදිනනුපාදනියෙ - රූපෙ - සංඥාගණ්ඩ - රසෙ - ඵොඛ්ඛණ්ඩ - අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනති අස්සාදෙනති අභිනන්තති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දෙමනස්ස උප්පජ්ජති, දිබ්බන්ත චක්ඛුනා අනුපාදිනනුපාදනියං රූපං පස්සනති, දිබ්බාය සොතධාතුයා සද්දං සුණනති, වෙතොපරියක්ඛාණෙන අනුපාදිනනුපාදනියවිත්තසමඛිස්ස විත්තං ජානතති. ආකාසානඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනස්ස ආරම්භ පච්චයෙන පච්චයො, ආකිඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස ආරම්භපච්චයෙන පච්චයො, අනුපාදිනනුපාදනියා ඛණ්ඩා ඉද්ධිවිධඤ්ඤාණස්ස, වෙතොපරියක්ඛාණස්ස, පුබ්බන්තිවාසානුස්සති ඤ්ඤාණස්ස, යථා කම්මපගඤ්ඤාණස්ස, අනාගතංසඤ්ඤාණස්ස, ආචජ්ජනාය ආරම්භපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: සෙක්ඛා වා පුට්ඨජ්ජනා වා අනුපාදිනනුපාදනියෙ රූපෙ - සංඥා - ගණ්ඩ - රසෙ - ඵොඛ්ඛණ්ඩ - අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනති, අස්සාදෙනති, අභිනන්තති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දෙමනස්ස උප්පජ්ජති, කුසලාකුසලෙ නිරුද්ධ විපාකො තදරම්භනා උප්පජ්ජති, ආකාසානඤ්චායතනකුසලං විඤ්ඤාණඤ්චායතනවිපාකස්ස ආරම්භ පච්චයෙන පච්චයො, ආකිඤ්ඤායතනකුසලං නෙවසඤ්ඤානාසඤ්ඤායතනවිපාකස්ස ආරම්භපච්චයෙන පච්චයො, අනුපාදිනනුපාදනියං රූපායතනං චක්ඛුවිඤ්ඤාණස්ස, ඵොඛ්ඛණ්ඩායතනං කායවිඤ්ඤාණස්ස, ආරම්භපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, නිබ්බානං මග්ගස්ස, ඵලස්ස, ආරම්භපච්චයෙන පච්චයො, අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, අරියා මග්ගා වුට්ඨනිතො මග්ගං පච්චවෙකකතති, ඵලං පච්චවෙකකතති, නිබ්බානං පච්චවෙකකතති, නිබ්බානං ගොත්‍රභූස්ස, වොදනස්ස, ආචජ්ජනාය ආරම්භපච්චයෙන පච්චයො, අරියා වෙතොපරියක්ඛාණෙන

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදින්න අනුපාදනියා වික්කසමඛගිස්ස වික්කං ජානන්ති, අනුපාදින්න අනුපාදනියා ඛක්ඛා වෙතොපරියක්ඛණස්ස, පුබ්බෙතිවාසානුස්සති ක්ඛණස්ස, අනාගතංස ක්ඛණස්ස, ආවජ්ජනාය ආරම්භණපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති චක්ඛුං ගරුං කක්ඛා අස්සාදෙති අභිනඤ්ඤි, තං ගරුං කක්ඛා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, සොතං - සාතං - ජීවිතං - කායං - උපාදිනනුපාදනියෙ රූපෙ, ගණ්ඨෙ - රසෙ - ථොට්ඨබ්බෙ - චක්ඛුං උපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ගරුං කක්ඛා අස්සාදෙති, අභිනඤ්ඤි, තං ගරුං කක්ඛා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති, සහජාතාධිපති, ආරම්භණාධිපති දනං දක්ඛා සීලං සමාදිධික්ඛා උපොසථකම්මං කක්ඛා තං ගරුං කක්ඛා පච්චවෙකන්ති, පුබ්බෙ සුචිණ්ණානි ගරුං කක්ඛා පච්චවෙකන්ති, කුසානා වුට්ඨානි කුසානං ගරුං කක්ඛා පච්චවෙකන්ති, සෙක්ඛා ගොත්‍රභුං ගරුං කක්ඛා පච්චවෙකන්ති, වොදනං ගරුං කක්ඛා පච්චවෙකන්ති, අනුපාදිනනුපාදනියෙ රූපෙ - සද්දෙ - ගණ්ඨෙ - රසෙ ථොට්ඨබ්බෙ අනුපාදිනනුපාදනියෙ ඛණ්ඩෙ ගරුං කක්ඛා අස්සාදෙති, අභිනඤ්ඤි, තං ගරුං කක්ඛා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, සහජාතාධිපති අනුපාදිනනුපාදනියාධිපති සම්පයුක්තකානං ඛක්ඛානං වික්කසමුට්ඨානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති, සහජාතාධිපති, ආරම්භණාධිපති නිබ්බානං මග්ගස්ස ඵලස්ස අධිපතිපච්චයෙන පච්චයො සහජාතාධිපති අනුපාදිනනුපාදනියාධිපති සම්පයුක්තකානං ඛක්ඛානං අධිපතිපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති, සහජාතාධිපති, ආරම්භණාධිපති අරියා මග්ගා වුට්ඨානි මග්ගං ගරුං කක්ඛා පච්චවෙකන්ති, ඵලං ගරුං කක්ඛා පච්චවෙකන්ති, නිබ්බානං ගරුං කක්ඛා පච්චවෙකන්ති, නිබ්බානං ගොත්‍රභුස්ස, වොදනස්ස, අධිපතිපච්චයෙන පච්චයො, සහජාතාධිපති අනුපාදිනනුපාදනියාධිපති වික්කසමුට්ඨානානං රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදින්නානුපාදනියො ධම්මො අනුපාදින්නානුපාදනියස්ස ධම්මස්ස ච අනුපාදින්නානුපාදනියස්ස ච ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති අනුපාදින්නානුපාදනියාධිපති සමපයුක්තකානං ඛෙධානං වීක්ඛසමුච්ඡානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

උපාදින්නානුපාදනියො ධම්මො උපාදින්නානුපාදනියස්ස ධම්මස්ස අනානාර පච්චයෙන පච්චයො: පුරිමා පුරිමා උපාදින්නානුපාදනියා ඛෙධා පච්ඡිමානං පච්ඡිමානං උපාදින්නානුපාදනියානං ඛෙධානං අනානාරපච්චයෙන පච්චයො. පඤ්චවිඤ්ඤාණං වීජාකමනොධාතුයා අනානාරපච්චයෙන පච්චයො, වීජාකමනොධාතු වීජාකමනොවිඤ්ඤාණධාතුයා අනානාරපච්චයෙන පච්චයො.

උපාදින්නානුපාදනියො ධම්මො අනුපාදින්නානුපාදනියස්ස ධම්මස්ස අනානාරපච්චයෙන පච්චයො: භවඛං ආචජ්ජනාය, වීජාකමනොවිඤ්ඤාණධාතු කිරියාමනොවිඤ්ඤාණධාතුයා අනානාරපච්චයෙන පච්චයො.

අනුපාදින්නානුපාදනියො ධම්මො අනුපාදින්නානුපාදනියස්ස ධම්මස්ස අනානාරපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා අනුපාදින්නානුපාදනියා ඛෙධා පච්ඡිමානං පච්ඡිමානං අනුපාදින්නානුපාදනියානං ඛෙධානං අනානාරපච්චයෙන පච්චයො, අනුලොමං ගොත්‍රභූසි, අනුලොමං වොදනස්ස, ආචජ්ජනා අනුපාදින්නානුපාදනියානං ඛෙධානං අනානාරපච්චයෙන පච්චයො.

අනුපාදින්නානුපාදනියො ධම්මො උපාදින්නානුපාදනියස්ස ධම්මස්ස අනානාරපච්චයෙන පච්චයො: ආජ්ජනා පඤ්ඤාණං විඤ්ඤාණානං අනානාරපච්චයෙන පච්චයො. අනුපාදින්නානුපාදනියා ඛෙධා වුට්ඨානස්ස අනානාරපච්චයෙන පච්චයො.

අනුපාදින්නානුපාදනියො ධම්මො අනුපාදින්නානුපාදනියස්ස ධම්මස්ස අනානාරපච්චයෙන පච්චයො: ගොත්‍රභූ මග්ගස්සි, වොදනං මග්ගස්ස, අනුලොමං ඵලසමාපත්තියා, නිරොධා වුට්ඨහත්තස්සි නෙවසඤ්ඤානාසඤ්ඤායතනං ඵලසමාපත්තියා අනානාරපච්චයෙන පච්චයො.

අනුපාදින්නානුපාදනියො ධම්මො අනුපාදින්නානුපාදනියස්ස ධම්මස්ස අනානාරපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා අනුපාදින්නානුපාදනියා ඛෙධා පච්ඡිමානං පච්ඡිමානං අනුපාදින්නානුපාදනියානං ඛෙධානං අනානාරපච්චයෙන පච්චයො. මනො ඵලස්ස, ඵලං ඵලස්ස, අනානාරපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිකා අනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො: එලං වුට්ඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස සමනානරපච්චයෙන පච්චයො: -පෙ- (අනන්තරපච්චය සදිස්.)

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො: උපාදිනනුපාදනියො එකො ඛෙක්ඛා තිණ්ණිකං ඛෙක්ඛානං සහජාතපච්චයෙන පච්චයො, දෙව ඛෙක්ඛා ද්විතං ඛෙක්ඛානං පටිසන්ධිකමණෙ උපාදිනනුපාදනියො එකො ඛෙක්ඛා තිණ්ණිකං ඛෙක්ඛානං කට්ඨනා ව රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙව ඛෙක්ඛා ද්විතං ඛෙක්ඛානං කට්ඨනා ව රූපානං, ඛෙක්ඛා වස්මස්ස වස්ම ඛෙක්ඛානං, එකං මහාභූතං තිණ්ණිකං මහාභූතානං, තයො මහාභූතා එකස්ස මහාභූතස්ස, දෙව මහාභූතා ද්විතං මහාභූතානං, මහාභූතා, කට්ඨනාරූපානං උපාදරූපානං සහජාතපච්චයෙන පච්චයො: අසක්ඛාසකානං එකං මහාභූතං. (සංඛික්ඛං.)

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: උපාදිනනුපාදනියා ඛෙක්ඛා වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ව අනුපාදිනනුපාදනියස්ස ව ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: උපාදිනනුපාදනියො එකො ඛෙක්ඛා තිණ්ණිකං ඛෙක්ඛානං වික්ඛසමුට්ඨානානං ව රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙව ඛෙක්ඛා ද්විතං ඛෙක්ඛානං වික්ඛසමුට්ඨානානං ව රූපානං සහජාතපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අනුපාදිනනුපාදනියො එකො ඛෙක්ඛා තිණ්ණිකං ඛෙක්ඛානං වික්ඛසමුට්ඨානානං ව රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙව ඛෙක්ඛා ද්විතං ඛෙක්ඛානං වික්ඛසමුට්ඨානානං ව රූපානං සහජාතපච්චයෙන පච්චයො, අනුපාදිනනුපාදනියං එකං මහාභූතං, මහාභූතා වික්ඛසමුට්ඨානානං රූපානං, ඛාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං, මහාභූතා උපාදරූපානං සහජාතපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිකා අනුපාදනියස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අනුපාදිනනුපාදනියො එකො ඛෙක්ඛා තිණ්ණිකං ඛෙක්ඛානං, දෙව ඛෙක්ඛා ද්විතං ඛෙක්ඛානං සහජාතපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිතඅනුපාදනියෝ ධම්මෝ අනුපාදිතනුපාදනියස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අනුපාදිතඅනුපාදනියා ඛන්ධා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො:

අනුපාදිතඅනුපාදනියෝ ධම්මෝ අනුපාදිතනුපාදනියස්ස ච අනුපාදිතඅනුපාදනියස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අනුපාදිතඅනුපාදනියෝ එකො ඛන්ධා තිණ්ණනං ඛන්ධානං චිත්තසමුට්ඨානානං ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙථ ඛන්ධා ද්විතං ඛන්ධානං චිත්තසමුට්ඨානානං ච රූපානං සහජාතපච්චයෙන පච්චයො.

අනුපාදිතනුපාදනියෝ ච අනුපාදිතඅනුපාදනියෝ ච ධම්මෝ අනුපාදිතනුපාදනියස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: අනුපාදිතඅනුපාදනියා ඛන්ධා ච මහාභූතා ච චිත්තසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො.

උපාදිතනුපාදනියෝ ච අනුපාදිතනුපාදනියෝ ච ධම්මෝ අනුපාදිතනුපාදනියස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: උපාදිතනුපාදනියා ඛන්ධා ච මහාභූතා ච චිත්තසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො.

උපාදිතනුපාදනියෝ ධම්මෝ උපාදිතනුපාදනියස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: උපාදිතනුපාදනියෝ එකො ඛන්ධා තිණ්ණනං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො, දෙථ ඛන්ධා ද්විතං ඛන්ධානං පටිසන්ධිකකුණේ උපාදිතනුපාදනියෝ එකො ඛන්ධා තිණ්ණනං ඛන්ධානං චක්ඛුස්ස ච, ඛන්ධා චක්ඛුස්ස, චක්ඛු ඛන්ධානං, එකං මහාභූතං තිණ්ණනං මහාභූතානං, දෙථ මහාභූතා ද්විතං මහාභූතානං, අනුපාදිතනුපාදනියෝ ධම්මෝ අසඤ්ඤසත්තානං එකං මහාභූතං, අනුපාදිතනුපාදනියස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො. අනුපාදිතනුපාදනියෝ එකො ඛන්ධා තිණ්ණනං ඛන්ධානං දෙථ ඛන්ධා ද්විතං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො. එකං මහාභූතං බාහිරං, ආභාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, එකං මහාභූතං.

අනුපාදිතා අනුපාදනියෝ ධම්මෝ අනුපාදිතඅනුපාදනියස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: අනුපාදිතඅනුපාදනියෝ එකො ඛන්ධා තිණ්ණනං ඛන්ධානං, දෙථ ඛන්ධා ද්විතං ඛන්ධානං.

උපාදිතනුපාදනියෝ ධම්මෝ උපාදිතනුපාදනියස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො: උපාදිතනුපාදනියෝ එකො ඛන්ධා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තිණ්ණිකං ඛන්ධානං නිසස්සපච්චයෙන පච්චයො. (සංඛික්ඛං) පටි-
සන්ධිකම්මෙණ එකං මහාභූතං, අසංඝායකතානං එකං මහාභූතං,
චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස, කායායතනං කායවිඤ්ඤාණස්ස, චත්ථි
උපාදිනනුපාදනියානං ඛන්ධානං නිසස්සපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස
නිසස්සපච්චයෙන පච්චයො: උපාදිනනුපාදනියා ඛන්ධා වික්ඛසමුට්ඨා-
නානං රූපානං නිසස්සපච්චයෙන පච්චයො, චත්ථි අනුපාදිනනුපාද-
නියානං ඛන්ධානං නිසස්ස පච්චයෙන පච්චයො.

උපදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස
නිසස්සපච්චයෙන පච්චයො: චත්ථි අනුපාදිනනුපාදනියානං ඛන්ධා-
නං නිසස්සපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ච අනුපා-
දිනනුපාදනියස්ස ච ධම්මස්ස ච නිසස්සපච්චයෙන පච්චයො:
උපාදිනනුපාදනියො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං වික්ඛ-
සමුට්ඨානානං ච රූපානං නිසස්සපච්චයෙන පච්චයො, දෙව ඛන්ධා
ද්විතනං ඛන්ධානං වික්ඛසමුට්ඨානානං ච රූපානං නිසස්සපච්චයෙන
පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස
එකා පඤ්ඤා.

අනුපාදිනනුපාදනියො ධම්මො, තිණ්ණිකං.

උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මො, අනු-
පාදිනනුපාදනියස්ස ධම්මස්ස නිසස්සපච්චයෙන පච්චයො: අනුපා-
දිනනුපාදනියො එකො ඛන්ධො ච චත්ථි ච තිණ්ණිකං ඛන්ධා-
නං නිසස්සපච්චයෙන පච්චයො, දෙව ඛන්ධා ච චත්ථි ච ද්විතනං
ඛන්ධානං නිසස්සපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මො
අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස නිසස්සපච්චයෙන පච්චයො: අනුපා-
දිනනුපාදනියා ඛන්ධා ච මහාභූතා ච වික්ඛසමුට්ඨානානං රූපානං
නිසස්සපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මො අනුපා-
දිනනුපාදනියස්ස ධම්මස්ස නිසස්ස පච්චයෙන පච්චයො; උපාදිනනු-
පාදනියා ඛන්ධා ච මහාභූතා ච වික්ඛසමුට්ඨානානං ච රූපානං
නිසස්සපච්චයෙන පච්චයො, අනුපාදිනනුපාදනියො එකො ඛන්ධො ච

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

වක්ඛු ව තිණණනනං ඛන්ධානං නිස්සයපච්චයෙන පච්චයො. ඥේ ඛන්ධා ව වක්ඛු ව ඒනනං ඛන්ධානං නිස්සයපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, පකතූපනිස්සයො: කායිකං සුඛං කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, කායිකං දුක්ඛං කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස, උතු කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස, භොජනං කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස, කායිකං, සුඛං. කායිකං දුක්ඛං, උතුං, භොජනං කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො: කායිකං සුඛං උපනිස්සයාය දනං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, ඤානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, අභික්ඛං උප්පාදෙති, සමාපත්තීං උප්පාදෙති, පාණං ගනති, සඤ්ඤං භිද්දති, කායිකං දුක්ඛං උතු භොජනං උපනිස්සයාය දනං දෙති, සංඝං භිද්දති, කායිකං සුඛං කායිකං දුක්ඛං උතු¹ භොජනං අනුපාදිනනුපාදනියාය සද්ධාය, සීලස්ස සුතස්ස වාගස්ස පඤ්ඤාය රාගස්ස දෙසස්ස මොහස්ස මානස්ස දිට්ඨියා පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදික්ක අනුපාදනියස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: පකතූපනිස්සයො කායිකං සුඛං උපනිස්සයාය මග්ගං උප්පාදෙති, ඵලසමාපත්තීං සමාපජ්ජති, කායිකං දුක්ඛං උතු භොජනං උපනිස්සයාය මග්ගං උප්පාදෙති, ඵලසමාපත්තීං සමාපජ්ජති, කායිකං සුඛං කායිකං දුක්ඛං, උතු භොජනං මග්ගස්ස ඵලසමාපත්තියා, උපනිස්සයපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො අනුපාදිනනුපාදනියාය සද්ධා උපනිස්සයාය දනං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, ඤානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, අභික්ඛං උප්පාදෙති, සමාපත්තීං උප්පාදෙති, පාණං ගනති, සඤ්ඤං භිද්දති, මානං ජපෙති, දිට්ඨිං ගණනාති, අනුපාදිනනුපාදනියාය සීලං, - සුතං, - වාගං, - පඤ්ඤං - රාගං - දෙසං - මොහං - මානං - දිට්ඨිං - පඤ්ඤං - උතු භොජනං - භෙදාසන්නං

1. සිමු - උතු

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපතිස්සාය දනං දෙනී. සමාපතං උපාදෙනී, පානං හනතී, සඬං භිඤ්ඤි, මානං ජපෙතී, දිට්ඨිං ගණහාති, අනුපාදිතානුපාදනියා සඬා, සීලං, සුතං, වාගො, පඤ්ඤා, රාගො, දෙවො, මොහො, මානො, දිට්ඨිං, පඤ්ඤා, උතුං, භොජනං, සෙනාසනං අනුපාදිතානුපාදනියා සඬාය සීලස්ස සුතස්ස, වාගස්ස, පඤ්ඤාය රාගස්ස දෙවස්ස මොහස්ස මානස්ස දිට්ඨියා පඤ්ඤාය උපතිස්සයපච්චයෙන පච්චයො. පඨමස්ස ඤානස්ස¹ පරිකමං පඨමස්ස ඤානස්ස, නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකමං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස, පඨමං ඤානං දුතියස්ස, ආකිඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස, පාණාතිපාතො, පාණාතිපාතස්ස, නියතච්චාදිට්ඨිං නියතච්චාදිට්ඨියා.

අනුපාදිතානුපාදනියො ධම්මො උපාදිතානුපාදනියස්ස ධම්මස්ස උපතිස්සයපච්චයෙන පච්චයො: අනන්තරූපතිස්සයො පකතුපතිස්සයො, පකතුපතිස්සයො: අනුපාදිතානුපාදනියං සඬං උපතිස්සාය අත්තානං ආතාපෙති පරිතාපෙති, පරිසිට්ඨිමුලකං දුක්ඛං පච්චන්තොති, අනුපාදිතානුපාදනියං සීලං - (සංඛිණං) සෙනාසනං උපතිස්සාය අත්තානං ආතාපෙති පරිතාපෙති, පරිසිට්ඨිමුලකං දුක්ඛං පච්චන්තොති, අනුපාදිතානුපාදනියා සඬා - (සංඛිණං) සෙනාසනං කාසිකස්ස සුඬස්ස කාසිකස්ස දුක්ඛස්ස උපතිස්සය පච්චයෙන පච්චයො, කුසලාකුසලං කමං විපාකස්ස උපතිස්සය පච්චයෙන පච්චයො.

අනුපාදිතානුපාදනියො ධම්මො අනුපාදිතානුපාදනියස්ස ධම්මස්ස උපතිස්සය පච්චයෙන පච්චයො: අනන්තරූපතිස්සයො, පකතුපතිස්සයො, පකතුපතිස්සයො: පඨමස්ස මග්ගස්ස පරිකමං පඨමස්ස මග්ගස්ස, උපතිස්සයපච්චයෙන පච්චයො, දුතියස්ස මග්ගස්ස, තතියස්ස මග්ගස්ස චතුස්සස්ස මග්ගස්ස පරිකමං, චතුස්සස්ස මග්ගස්ස උපතිස්සය පච්චයෙන පච්චයො.

අනුපාදිතානුපාදනියො ධම්මො අනුපාදිතානුපාදනියස්ස ධම්මස්ස උපතිස්සයපච්චයෙන පච්චයො: ආරම්භිත්වූපතිස්සයො, අනන්තරූපතිස්සයො, පකතුපතිස්සයො. පකතුපතිස්සයො: පඨමො මග්ගො දුතියස්ස මග්ගස්ස, උපතිස්සයපච්චයෙන පච්චයො, දුතියො මග්ගො තතියස්ස, තතියො මග්ගො චතුස්සස්ස, මග්ගස්ස මග්ගො ඵලසමාපතියා උපතිස්සයපච්චයෙන පච්චයො.

අනුපාදිතානුපාදනියො ධම්මො උපාදිතානුපාදනියස්ස ධම්මස්ස උපතිස්සය පච්චයෙන පච්චයො: අනන්තරූපතිස්සයො, පකතුපතිස්සයො, පකතුපතිස්සයො: ඵලසමාපතී කාසිකස්ස සුඬස්ස උපතිස්සයපච්චයෙන පච්චයො.

1. පඨමඤ්ඤානාසඤ්ඤා - ට.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිකතාඅනුපාදනියො ධම්මො අනුපාදිතානුපාදනියස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො : ආරම්භප්පජනිස්සයො, පකකුපනිස්සයො, පකකුපනිස්සයො : අරියා මග්ගං උපනිස්සයං අනුපාදනං සමාපතති. උපපාදෙතති. උපපාදනං සමාපතති සමාපජ්ජනති, සඛ්ඛාරෙ අනිවච්චතො දුක්ඛතො අනාත්තතො විපස්සනති. මග්ගො අරියානං අත්තපට්ඨමඤ්ඤය ධම්මපට්ඨමඤ්ඤය, නිරුක්තිපට්ඨමඤ්ඤය, පටිභානපට්ඨමඤ්ඤය, ධානාධානකොසලස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.

උපාදිතානුපාදනියො ධම්මො උපාදිතානුපාදනියස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භප්පජරජාතං වක්ඛිපුරෙජාතං, ආරම්භප්පජරජාතං, සෙඛා වා පුට්ඨජ්ජනා වා වක්ඛුං අනිවච්චතො දුක්ඛතො අනාත්තතො විපස්සනති. අස්සාදෙතති, අභිනාදෙතති නං ආරඛ්ඨ රාගො උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, කුසලාකුසලෙ නිරුද්ධො විපාකො තදරම්භණා උපපජ්ජති, යොතං සානං ජිව්හං කායං උපාදිතානුපාදනියෙ රූපෙ, ගතෙධි රසෙ ථොට්ඨධෙධි වක්ඛිං අනිවච්චතො දුක්ඛතො අනාත්තතො විපස්සනති, අස්සාදෙතති, අභිනාදෙතති, නං ආරඛ්ඨ රාගො උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, කුසලාකුසලෙ නිරුද්ධො විපාකො තදරම්භණා උපපජ්ජති. උපාදිතානුපාදනියං රූපායතනං වක්ඛුවිඤ්ඤාණස්ස, උපාදිතානුපාදනියං ගණ්ඨායතනං රසායතනං ථොට්ඨධායතනං කායවිඤ්ඤාණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො. වක්ඛි පුරෙජාතං : වක්ඛායතනං වක්ඛුවිඤ්ඤාණස්ස, කායායතනං කායවිඤ්ඤාණස්ස, වක්ඛි උපාදිතානුපාදනියානං ඛණ්ඩානං පුරෙජාතපච්චයෙන පච්චයො.

උපාදිතානුපාදනියො ධම්මො අනුපාදිතානුපාදනියස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භප්පජරජාතං, වක්ඛි පුරෙජාතං, ආරම්භප්පජරජාතං : වක්ඛුං අනිවච්චතො දුක්ඛතො අනාත්තතො විපස්සනති, අස්සාදෙතති, අභිනාදෙතති, නං ආරඛ්ඨ රාගො උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, යොතං වක්ඛිං අනිවච්චතො දුක්ඛතො අනාත්තතො විපස්සනති, අස්සාදෙතති, අභිනාදෙතති, නං ආරඛ්ඨ රාගො උපපජ්ජති. දෙමනස්සං උපපජ්ජති, දිට්ඨෙධි වක්ඛුනා උපාදිතානුපාදනියං රූපං පස්සනති වක්ඛි පුරෙජාතං, වක්ඛි අනුපාදිතානුපාදනියානං ඛණ්ඩානං පුරෙජාතපච්චයෙන පච්චයො.

උපාදිතානුපාදනියො ධම්මො අනුපාදිකතාඅනුපාදනියස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : වක්ඛි පුරෙජාතං, වක්ඛි අනුපාදිකතාඅනුපාදනියානං ඛණ්ඩානං පුරෙජාතපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භපුරෙජාතං, අනුපාදිනනුපාදනියෙ රූපෙ සඤ්ඤා ගණ්ඨ රසෙ ඵොට්ඨබ්බෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදෙති, තං ආරබ්භා රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, දිබ්බෙන චක්ඛුනා අනුපාදිනනුපාදනියං රූපං පස්සති, දිබ්බාය සොතධාතුයා සඤ්ඤා සුභාති.

අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භපුරෙජාතං : අනුපාදිනනුපාදනියෙ රූපෙ සඤ්ඤා ගණ්ඨ රසෙ ඵොට්ඨබ්බෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදෙති, තං ආරබ්භා රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, කුසලාකුසලෙ නිරුද්ධෙ විපාකො තදරම්භනා උප්පජ්ජති, අනුපාදිනනුපාදනියං රූපායතනං චක්ඛුවිඤ්ඤාණස්ස, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භපුරෙජාතං චත්ථි පුරෙජාතං : අනුපාදිනනුපාදනියං රූපායතනාඤ්ච චක්ඛායතනාඤ්ච චක්ඛුවිඤ්ඤාණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො, (සංඛිතං.) අනුපාදිනනුපාදනියං ඵොට්ඨබ්බායතනාඤ්ච කායායතනාඤ්ච කායවිඤ්ඤාණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො. අනුපාදිනනුපාදනියං රූපායතනං ච චත්ථි ච උපාදිනනුපාදනියානං ඛන්ධානං පුරෙජාතපච්චයෙන පච්චයො (සංඛිතං.) අනුපාදිනනුපාදනියං ඵොට්ඨබ්බායතනාඤ්ච චත්ථි ච උපාදිනනුපාදනියානං ඛන්ධානං පුරෙජාතපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස පුරෙජාතපච්චයෙන පච්චයො : ආරම්භපුරෙජාතං, චත්ථි පුරෙජාතං; අනුපාදිනනුපාදනියං රූපායතනං ච චත්ථි ච අනුපාදිනනුපාදනියානං ඛන්ධානං පුරෙජාතපච්චයෙන පච්චයො, (සංඛිතං.) අනුපාදිනනුපාදනියං ඵොට්ඨබ්බායතනං ච චත්ථි ච අනුපාදිනනුපාදනියානං ඛන්ධානං පුරෙජාතපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො : පච්ජාජාතා උපාදිනනුපාදනියා ඛන්ධා. පුරෙජාතස්ස ඉමස්ස උපාදිනනුපාදනියස්ස කායස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපාදිනක්ෂුපාදනියො ධම්මො අනුපාදිනක්ෂුපාදනියංඝො ධම්මංඝො පච්ඡාජාතපච්චයෙන පච්චයො : පච්ඡාජාතා උපාදිනක්ෂුපාදනියා ඛණ්ඩා පුරෙජාතංඝො ඉම්ඝො අනුපාදිනක්ෂුපාදනියංඝො කායංඝො පච්ඡාජාත-පච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියෝ ධම්මෝ උපාදිනානුපාදනියස්ස ච අනුපාදිනානුපාදනියස්ස ච ධම්මස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයෝ : පච්ඡාජාතා උපාදිනානුපාදනියා ඛණ්ඩා පුරෙජාතස්ස ඉමස්ස උපාදිනානුපාදනියස්ස ච අනුපාදිනානුපාදනියස්ස ච කායස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයෝ.

අනුපාදිතත්‍ව පාදනියෝ ධම්මෝ අනුපාදිතත්‍ව පාදනියංසු ධම්මංසු පච්ඡාජාතපච්චයෙන පච්චයෝ : පච්ඡාජාතා අනුපාදිතත්‍ව පාදනියා ඛන්ධා පුරෙජාතංසු ඉම්ඤ්ජ අනුපාදිතත්‍ව පාදනියංසු කායංසු පච්ඡාජාත-පච්චයෙන පච්චයෝ.

අනුපාදිතානුපාදනියො ධර්මො උපාදිතානුපාදනියස්ස ධර්මස්ස
පච්ඡාජාතපච්චයෙන පච්චයො : පච්ඡාජාතා අනුපාදිතානුපාදනියා ඛන්ධා
පුරෙජාතස්ස ඉමස්ස උපාදිතානුපාදනියස්ස කායස්ස පච්ඡාජාත-
පච්චයෙන පච්චයො.

අනුපාදිතනුපාදනියො ධම්මො උපාදිතනුපාදනියස්ස ච අනුපා-
දිතනුපාදනියස්ස ච ධම්මස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො: පච්ඡාජාතා
අනුපාදිතනුපාදනියා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස උපාදිතනුපාදනියස්ස
ච අනුපාදිතනුපාදනියස්ස ච කායස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො.

අනුපාදිත අනුපාදනියා බවේවා උපාදිතනුපාදනියා බවේවා පව්‍යානපව්වයෙන පව්වයො : පව්‍යානා අනුපාදිතඅනුපාදනියා බව්වා පුරෙතනසා ඉමසා උපාදිතනුපාදනියා කායසා පව්‍යාන පව්වයෙන පව්වයො.

අනුපාදිත අනුපාදිත යොධයෝ ධර්මය අනුපාදිත පාදනිය සහ ධර්ම සහ පරිපාලන පරිපාලන පරිපාලන පරිපාලන අනුපාදිත අනුපාදිත යොධයෝ ධර්මය ප්‍රජාපාලන සහ ඉම සහ අනුපාදිත පාදනිය සහ කාය සහ පරිපාලන පරිපාලන පරිපාලන.

අනුපාදිත අනුපාදිතිය යනු උපාදිත පාදිතිය සහ ව අනු-
පාදිත පාදිතිය සහ ව බලය සහ පරිණාමය පවත්වා ගෙන පවත්වා ගෙන :
පරිණාමය අනුපාදිත අනුපාදිතිය බැවින් පුරෝගාමය සහ ඉමය සහ
උපාදිත පාදිතිය සහ ව අනුපාදිත පාදිතිය සහ ව කාලය සහ පරිණා-
මය පවත්වා ගෙන පවත්වා ගෙන.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිනානුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා අනුපාදිනානුපාදනියා ඛන්ධා පඤ්චානං පඤ්චානං අනුපාදිනානුපාදනියානං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො. අනුලොමං ගොත්‍රභුක්ඛං, අනුලොමං වොදනස්ස, ආසෙවනපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො අනුපාදිකානුපාදනියස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: ගොත්‍රභු මග්ගස්ස, වොදනං, මග්ගස්ස ආසෙවනපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො: උපාදිනානුපාදනියා වෙතනා සම්පයුත්තකානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මණෙ උපාදිනානුපාදනියා වෙතනා සම්පයුත්තකානං ඛන්ධානං කට්ඨනා ව රූපානං කම්මපච්චයෙන පච්චයො. වෙතනා වස්සස්ස කම්මපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: උපාදිනානුපාදනියා වෙතනා විත්තසම්මුට්ඨානානං රූපානං කම්මපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ච අනුපාදිනානුපාදනියස්ස ච අනුපාදිනානුපාදනියස්ස ච ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: උපාදිනානුපාදනියා වෙතනා සම්පයුත්තකානං ඛන්ධානං විත්තසම්මුට්ඨානානං ච රූපානං කම්මපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: අනුපාදිනානුපාදනියා වෙතනා සම්පයුත්තකානං ඛන්ධානං විත්තසම්මුට්ඨානානං ච රූපානං කම්මපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: නානාඛණිකා අනුපාදිනානුපාදනියා වෙතනා විපාකානං උපාදිනානුපාදනියානං ඛන්ධානං කට්ඨනා ව රූපානං කම්මපච්චයෙන පච්චයො.

අනුපාදිකානුපාදනියො ධම්මො අනුපාදිකා අනුපාදනියස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: සහජාතා නානාඛණිකා-සහජාතා අනුපාදිකානුපාදනියා වෙතනා සම්පයුත්තකානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො, නානාඛණිකා අනුපාදිකානුපාදනියා කුසලා වෙතනා විපාකානං අනුපාදිකානුපාදනියානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිනක අනුපාදනියෝ ධර්මෝ අනුපාදිනකුපාදනියංසු ධර්මංසු කම්මපච්චයෙන පච්චයෝ : අනුපාදිනක අනුපාදනියා චේතනා විතසමුට්ඨානානං රූපානං කම්මපච්චයෙන පච්චයෝ.

අනුපාදිනක අනුපාදනියෝ ධර්මෝ අනුපාදිනකුපාදනියංසු ච අනුපාදිනක අනුපාදනියංසු ච ධර්මංසු කම්මපච්චයෙන පච්චයෝ : අනුපාදිනක අනුපාදනියා චේතනා සම්පයුක්කකානං ඛණ්ඩානං විතසමුට්ඨානානං ච රූපානං කම්මපච්චයෙන පච්චයෝ.

උපාදිනකුපාදනියෝ ධර්මෝ උපාදිනකුපාදනියංසු ධර්මංසු විපාකපච්චයෙන පච්චයෝ : විපාකෝ උපාදිනකුපාදනියෝ එකෝ ඛණ්ඩො තිණ්ණිකානං ඛණ්ඩානං විපාකපච්චයෙන, දෙව් ඛණ්ඩා ද්විතීකං ඛණ්ඩානං විපාකපච්චයෙන පච්චයෝ, පට්ඨසංකීර්ණං විපාකෝ උපාදිනකුපාදනියෝ එකෝ ඛණ්ඩො තිණ්ණිකානං ඛණ්ඩානං කට්ඨකා ච රූපානං විපාකපච්චයෙන පච්චයෝ, දෙව් ඛණ්ඩා ද්විතීකං ඛණ්ඩානං කට්ඨකා ච රූපානං විපාකපච්චයෙන පච්චයෝ, ඛණ්ඩා චක්ඛිංසු විපාකපච්චයෙන පච්චයෝ, උපාදිනකුපාදනියෝ ධර්මෝ අනුපාදිනකුපාදනියංසු ධර්මංසු විපාකපච්චයෙන පච්චයෝ, විපාකා උපාදිනකුපාදනියා ඛණ්ඩා විතසමුට්ඨානානං රූපානං විපාකපච්චයෙන පච්චයෝ.

උපාදිනකුපාදනියෝ ධර්මෝ උපාදිනකුපාදනියංසු ච අනුපාදිනකුපාදනියංසු ච ධර්මංසු විපාකපච්චයෙන පච්චයෝ : විපාකෝ උපාදිනකුපාදනියෝ එකෝ ඛණ්ඩො තිණ්ණිකානං ඛණ්ඩානං විතසමුට්ඨානං ච රූපානං විපාකපච්චයෙන පච්චයෝ, දෙව් ඛණ්ඩා ද්විතීකං ඛණ්ඩානං විතසමුට්ඨානානං ච රූපානං විපාකපච්චයෙන පච්චයෝ.

අනුපාදිනක අනුපාදනියෝ ධර්මෝ අනුපාදිනක අනුපාදනියංසු ධර්මංසු විපාකපච්චයෙන පච්චයෝ : විපාකෝ අනුපාදිනක අනුපාදනියෝ එකෝ ඛණ්ඩො තිණ්ණිකානං ඛණ්ඩානං විපාකපච්චයෙන පච්චයෝ, දෙව් ඛණ්ඩා ද්විතීකං ඛණ්ඩානං විපාකපච්චයෙන පච්චයෝ.

අනුපාදිනක අනුපාදනියෝ ධර්මෝ අනුපාදිනකුපාදනියංසු ධර්මංසු විපාකපච්චයෙන පච්චයෝ : විපාකා අනුපාදිනක අනුපාදනියා ඛණ්ඩා විතසමුට්ඨානානං රූපානං විපාකපච්චයෙන පච්චයෝ.

අනුපාදිනක අනුපාදනියෝ ධර්මෝ අනුපාදිනකුපාදනියංසු ච අනුපාදිනක අනුපාදනියංසු ච ධර්මංසු විපාකපච්චයෙන පච්චයෝ.

විපාකො අනුපාදිතා අනුපාදනියො එකො බන්ධො තිණ්ණිකාං
 බන්ධානං වික්කසමුට්ඨානානං ච රූපානං විපාකපච්චයෙන පච්චයො.
 දො බන්ධා ඥානාං බන්ධානං වික්කසමුට්ඨානානං ච රූපානං විපාක-
 පච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආහාර
 පච්චයෙන පච්චයො : උපාදිනනුපාදනියා ආහාරා සමපයුක්කකානං
 බන්ධානං ආහාරපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මෙණ උපාදිනනු-
 පාදනියා ආහාරා සමපයුක්කකානං බන්ධානං කට්ඨනා ච රූපානං
 ආහාරපච්චයෙන පච්චයො, උපාදිනනුපාදනියො කබ්බිකාරො ආහාරො
 උපාදිනනුපාදනියස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස
 ආහාරපච්චයෙන පච්චයො : උපාදිනනුපාදනියා ආහාරා වික්කසමුට්ඨානානං
 රූපානං ආහාරපච්චයෙන පච්චයො, උපාදිනනුපාදනියො කබ්බිකාරො
 ආහාරො අනුපාදිනනුපාදනියස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ච අනුපාදිනනු-
 පාදනියස්ස ච ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : උපාදිනනුපාදනියා
 ආහාරා සමපයුක්කකානං බන්ධානං වික්කසමුට්ඨානානං ච රූපානං
 ආහාරපච්චයෙන පච්චයො, උපාදිනනුපාදනියො කබ්බිකාරො ආහාරො
 උපාදිනනුපාදනියස්ස ච අනුපාදිනනුපාදනියස්ස ච කායස්ස ආහාර-
 පච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස
 ආහාරපච්චයෙන පච්චයො : අනුපාදිනනුපාදනියා ආහාරා සමපයුක්කකානං
 බන්ධානං වික්කසමුට්ඨානානං ච රූපානං ආහාරපච්චයෙන පච්චයො,
 අනුපාදිනනුපාදනියො කබ්බිකාරො ආහාරො අනුපාදිනනුපාදනියස්ස
 කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස
 ආහාරපච්චයෙන පච්චයො : අනුපාදිනනුපාදනියො කබ්බිකාරො ආහාරො
 උපාදිනනුපාදනියස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ච අනුපාදිනනු-
 පාදනියස්ස ච ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො : අනුපාදිනනුපාද-
 නියො කබ්බිකාරො ආහාරො උපාදිනනුපාදනියස්ස ච අනුපාදිනනුපාද-
 නියස්ස ච කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

අනුපාදික්කඅනුපාදනියො ධම්මො අනුපාදික්ක අනුපාදනියස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො: අනුපාදික්කඅනුපාදනියා ආහාරා සමපයුක්කකානං ඛක්කානං ආහාරපච්චයෙන පච්චයො.

අනුපාදික්කඅනුපාදනියො ධම්මො අනුපාදික්කඅනුපාදනියස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො: අනුපාදික්කඅනුපාදනියා ආහාරා වික්කසමුට්ඨානානං රූපානං ආහාරපච්චයෙන පච්චයො.

අනුපාදික්කඅනුපාදනියො ධම්මො අනුපාදික්කඅනුපාදනියස්ස ච අනුපාදික්කඅනුපාදනියස්ස ච ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො, අනුපාදික්කඅනුපාදනියා ආහාරා සමපයුක්කකානං ඛක්කානං වික්කසමුට්ඨානානං ච රූපානං ආහාරපච්චයෙන පච්චයො.

උපාදික්කඅනුපාදනියො ච අනුපාදික්කඅනුපාදනියො ච ධම්මො උපාදික්කඅනුපාදනියස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො, උපාදික්කඅනුපාදනියො ච අනුපාදික්කඅනුපාදනියො ච කඛළීකාරො ආහාරො උපාදික්කඅනුපාදනියස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

උපාදික්කඅනුපාදනියො ච අනුපාදික්කඅනුපාදනියො ච ධම්මො අනුපාදික්කඅනුපාදනියස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො: උපාදික්කඅනුපාදනියො ච අනුපාදික්කඅනුපාදනියො ච කඛළීකාරො ආහාරො අනුපාදික්කඅනුපාදනියස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

උපාදික්කඅනුපාදනියො ච අනුපාදික්කඅනුපාදනියො ච ධම්මො උපාදික්කඅනුපාදනියස්ස ච අනුපාදික්කඅනුපාදනියස්ස ච ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො: උපාදික්කඅනුපාදනියො ච අනුපාදික්කඅනුපාදනියො ච කඛළීකාරො ආහාරො උපාදික්කඅනුපාදනියස්ස ච අනුපාදනියස්ස ච කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

උපාදික්කඅනුපාදනියො ධම්මො උපාදික්කඅනුපාදනියස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: උපාදික්කඅනුපාදනියා ඉන්ද්‍රියා සමපයුක්කකානං ඛක්කානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො, පටිසන්ධිකමේ උපාදික්කඅනුපාදනියා ඉන්ද්‍රියා සමපයුක්කකානං ඛක්කානං කට්ඨනා ච රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො, චක්ඛුන්ද්‍රියං චක්ඛුචිඤ්ඤාණස්ස, කායින්ද්‍රියං කායචිඤ්ඤාණස්ස, රූපචිචිත්තින්ද්‍රියං කට්ඨනාරූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

උපාදික්කඅනුපාදනියො ධම්මො අනුපාදික්කඅනුපාදනියස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: උපාදික්කඅනුපාදනියා ඉන්ද්‍රියා වික්කසමුට්ඨානානං රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

අනුපාදිත අනුපාදනියෝ ධර්මෝ අනුපාදිත අනුපාදනිය සහ
 ධර්ම සහ ක්‍රියා පටිපාටියෙන් පටිපාටියෝ; අනුපාදිත අනුපාදනිය යන
 ක්‍රියා මාර්ගය සම්ප්‍රදායික ක්‍රියා බන්ධන ක්‍රියා පටිපාටියෙන් පටිපාටියෝ.

අනුපාදිතත අනුපාදනියො ධරේවා අනුපාදිතත පාදනියසස ධරේසස
 ඝානපච්චයෙන පච්චයො: අනුපාදිතත අනුපාදනියානි ඝාන ඛානි
 විතසමුච්ඡානානං රූපානං ඝානපච්චයෙන පච්චයො.

අනුපාදිතතාඅනුපාදනියො ධම්මො අනුපාදිතානුපාදනියසංඝ ව
 අනුපාදිතතාඅනුපාදනියසංඝ ව ධම්මසංඝ ඝානපච්චයෙන පච්චයො :
 අනුපාදිතතාඅනුපාදනියානි ඝානාඛානි සම්ප්පුතකානං ඛන්ධානං.
 වික්කසම්මධානානං ව රූපානං ඝානපච්චයෙන පච්චයො.

උපාදිනක්‍රූපාදතියෝ ධර්මෝ උපාදිනක්‍රූපාදතියං ධර්මං මග්ග පච්චයෙන පච්චයෝ, උපාදිනක්‍රූපාදතියාති මග්ගඛාති සමප්‍රසූතකානං ඛණ්ඩානං මග්ගපච්චයෙන පච්චයෝ, පටිසන්ධිකාණේ.

උපාදිතනුපාදනියො ධරේවා අනුපාදිතනුපාදනියස්ස ධර්මස්ස මඟ පව්වයෙන පව්වයො: උපාදිතනුපාදනියානි මගඛයානි විතසමුට්ඨානා- නං රූපානං මඟපව්වයෙන පව්වයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියංඤ්ච අනුපා-
දිනනුපාදනියංඤ්ච ධම්මං මග්ගපච්චයෙන පච්චයො: උපාදිනනු-
පාදනියානි මග්ගඛානි සම්පදුක්ඛකානං ඛක්ඛානං වික්ඛසමුඛානා-
නං ච රූපානං මග්ගපච්චයෙන පච්චයො.

අනුපාදිත අනුපාදනියෝ ධර්මෝ අනුපාදිතානුපාදනියස්ස ධර්මස්ස මග්ගපච්චයෙන පච්චයෝ; අනුපාදිතානුපාදනියානී මග්ගඛානී සම්ප-
 ප්‍රභානානං ඛණ්ඩානං චිත්තසම්ප්‍රවයානානං ච රූපානං මග්ගපච්චයෙන
 පච්චයෝ.

අනුපාදිතත අනුපාදිතිය යොධ මෙම අනුපාදිතත අනුපාදිතිය යොධ මෙම
මග පවතින පවතින: අනුපාදිතත අනුපාදිතිය යොධ මග පවතින
සමස්තතාන මග පවතින මග පවතින පවතින:

අනුපාදිත අනුපාදනියෝ බමමෝ අනුපාදිත අනුපාදනියෝ බමමෝ
මග්ගපච්චයෙන පච්චයෝ: අනුපාදිත අනුපාදනියානි මග්ගඛානි
චිත්තසම්ප්පාදනානං රූපානං මග්ගපච්චයෙන පච්චයෝ.

අනුපාදිතතාඅනුපාදනියෝ ධර්මෝ අනුපාදිතතාපාදනියස්ස ච අනුපා-
දිතතාඅනුපාදනියස්ස ච ධර්මස්ස මහත්ථව්වයෙන පථව්වයෝ අනුපා-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දිනනඅනුපාදනියානි මග්ගඛකානි සමපයුක්තකානං ඛක්ඛානං වික්ඛ-
සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස
සමපයුක්තපච්චයෙන පච්චයො: උපාදිනනුපාදනියා එකො ඛක්ඛො
තිණ්ණිකං ඛක්ඛානං සමපයුක්තපච්චයෙන පච්චයො. දෙව ඛක්ඛා
ද්විකං ඛක්ඛානං පටිසන්ධිකඛණේ.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස
සමපයුක්තපච්චයෙන පච්චයො: අනුපාදිනනුපාදනියො එකො ඛක්ඛො
තිණ්ණිකං ඛක්ඛානං සමපයුක්තපච්චයෙන පච්චයො, දෙව ඛක්ඛා
ද්විකං ඛක්ඛානං.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනන අනුපාදනියස්ස
ධම්මස්ස සමපයුක්තපච්චයෙන පච්චයො: අනුපාදිනනඅනුපාදනියො එකො
ඛක්ඛො තිණ්ණිකං ඛක්ඛානං සමපයුක්තපච්චයෙන පච්චයො. දෙව ඛක්ඛා
ද්විකං ඛක්ඛානං.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස
විපයුක්තපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං පථජාතං
සහජාතා: පටිසන්ධිකඛණේ උපාදිනනුපාදනියා ඛක්ඛා කට්ඨනා
රූපානං විපයුක්තපච්චයෙන පච්චයො. ඛක්ඛා වස්ත්‍රස්ස විපයුක්ත-
පච්චයෙන පච්චයො. වස්ත්‍ර ඛක්ඛානං විපයුක්තපච්චයෙන පච්චයො.
පුරෙජාතං චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස විපයුක්තපච්චයෙන පච්චයො
-පෙ- කායායතනං කායවිඤ්ඤාණස්ස විපයුක්තපච්චයෙන පච්චයො. වස්ත්‍ර
උපාදිනනුපාදනියානං ඛක්ඛානං විපයුක්තපච්චයෙන පච්චයො, පථජාතා
උපාදිනනුපාදනියා ඛක්ඛා පුරෙජාතස්ස ඉමස්ස උපාදිනනුපාදනියස්ස
කායස්ස විපයුක්තපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස
විපයුක්තපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං පථජාතං
සහජාතා උපාදිනනුපාදනියා ඛක්ඛා වික්ඛසමුට්ඨානානං රූපානං
විපයුක්තපච්චයෙන පච්චයො. පුරෙජාතං වස්ත්‍ර අනුපාදිනනුපාදනියානං
ඛක්ඛානං විපයුක්තපච්චයෙන පච්චයො. පථජාතා උපාදිනනුපාදනියා
ඛක්ඛා පුරෙජාතස්ස ඉමස්ස අනුපාදිනනුපාදනියස්ස කායස්ස
විපයුක්තපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනඅනුපාදනියස්ස ධම්මස්ස
විපයුක්තපච්චයෙන පච්චයො: පුරෙජාතං වස්ත්‍ර අනුපාදිනනඅනුපාද-
නියානං ඛක්ඛානං විපයුක්තපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ධරෙවා උපාදිනානුපාදනියංසං ව අනුපාදි-
නානුපාදනියංසං ව ධරෙස්සං විපස්සනතථවියෙන පච්චියො : පච්ඡාජාතා
උපාදිනානුපාදනියා ඛණ්ඩා පුරෙජාතංසං ඉමංසං උපාදිනානුපාදනියංසං
ව අනුපාදිනානුපාදනියංසං ව කායංසං විපස්සනතථවියෙන පච්චියො.

අනුපාදිතනුපාදනියො ධර්මො අනුපාදිතනුපාදනියංසු ධර්මංසු
විපස්සනපච්චයෙන පච්චයො : සහජාතං පච්ජාජාතං, සහජාතා
අනුපාදිතනුපාදනියා ධර්මා විතසයමුට්ඨානානං රූපානං විපස්සන-
පච්චයෙන පච්චයො, පච්ජාජාතා අනුපාදිතනුපාදනියා ධර්මා පුරෙජාතංසු
ඉමංසු අනුපාදිතනුපාදනියංසු කායංසු විපස්සනපච්චයෙන
පච්චයො :

අනුපාදිතානුපාදනියෝ ධම්මෝ උපාදිතානුපාදනියංසු ධම්මංසු විපස්සකපච්චයෙන පච්චයෝ : පච්ඡාජාතා අනුපාදිතානුපාදනියා ඛන්ධා පුරෙජාතංසු ඉමංසු උපාදිතානුපාදනියංසු කායංසු විපස්සකපච්චයෙන පච්චයෝ.

අනුපාදිතානුපාදනියො ධර්මො උපාදිතානුපාදනියස්ස ච අනුපා-
දිතානුපාදනියස්ස ච ධර්මස්ස විපස්සනපච්චයෙන පච්චයො :
පච්චාජානා අනුපාදිතානුපාදනියා ඛන්ධා පුරෙජානස්ස ඉමස්ස
උපාදිතානුපාදනියස්ස ච අනුපාදිතානුපාදනියස්ස ච කායස්ස විප-
ස්සන පච්චයෙන පච්චයො.

අනුපාදිත අනුපාදිත යොධ මෙම උපාදිත පාදිත සහ මෙම සහ විෂයයන් පවතියෙන් පවතියො : පවතියො අනුපාදිත පාදිත යොධ මෙම සහ විෂයයන් පවතියෙන් පවතියො : පවතියො අනුපාදිත පාදිත යොධ මෙම සහ විෂයයන් පවතියෙන් පවතියො.

අනුපාදිතත අනුපාදිතිය යොධ වෙමින් අනුපාදිතත පාදිතිය සහ ධර්මය විපර්යාස වෙමින් පවතියි. සහජාත. පරිණාමය. සහජාත අනුපාදිතත අනුපාදිතිය බන්ධන විකසන වර්ධනය. රූපය. විපර්යාස-පරිණාමය. පරිණාමය. අනුපාදිතත අනුපාදිතිය බන්ධන පුරුණතාවය. ඉමය අනුපාදිතත පාදිතිය සහ කාලය විපර්යාස වෙමින් පවතියි.

අනුපාදිත අනුපාදිතියෝ ධර්මෝ උපාදිතානුපාදිතියෝ ච
අනුපාදිතානුපාදිතියෝ ච ධර්මෝ විපස්සනපච්චයෙන පච්චයෝ :
පච්චාජාතා අනුපාදිත අනුපාදිතා ඛණ්ඩා පුරෙජාතස්ස ඉමස්ස
උපාදිතානුපාදිතියෝ ච අනුපාදිතානුපාදිතියෝ ච කායස්ස විපස්සන-
පච්චයෙන පච්චයෝ.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං පච්ජාජාතං ආහාරං ඉද්දියං, සහජාතො උපාදිනනුපාදනියො එකො ඛ්‍යෙධා තිණ්ණිකාතො ඛ්‍යෙධාතො අත්ථිපච්චයෙන පච්චයො, ඥෙ ඛ්‍යෙධා ද්විතො ඛ්‍යෙධාතො අත්ථිපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මෙණ උපාදිනනුපාදනියො එකො ඛ්‍යෙධා තිණ්ණිකාතො ඛ්‍යෙධාතො කට්ඨො ව රූපානං අත්ථිපච්චයෙන පච්චයො. ඥෙ ඛ්‍යෙධා ද්විතො ඛ්‍යෙධාතො කට්ඨො ව රූපානං අත්ථිපච්චයෙන පච්චයො ඛ්‍යෙධා වස්මස්ස, වස්ම ඛ්‍යෙධාතො, එකං මහාභුතං, මහාභුතා කට්ඨො රූපානං උපාදරූපානං අත්ථිපච්චයෙන පච්චයො. අසංඝඤ්ජනානං එකං මහාභුතං, මහාභුතා කට්ඨො රූපානං උපාද රූපානං අත්ථිපච්චයෙන පච්චයො. පුරෙජාතං සෙක්ඛා වා පුට්ඨජාතා වා වක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො වීජස්සනති, අස්සාදෙනති, අභිනන්දනති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති. කුසලාකුසලෙ නිරුද්ධෙ වීජාකො තදරම්මිණො උප්පජ්ජති, යොතං සාතං ජීව්හං කායං උපාදිනනුපාදනියෙ රූපෙ ගතෙධ රසෙ ඵොට්ඨබ්බෙ, වස්මං අනිච්චතො දුක්ඛතො අනත්තතො වීජස්සනති අස්සාදෙනති අභිනන්දනති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, කුසලාකුසලෙ නිරුද්ධෙ වීජාකො තදරම්මිණො උප්පජ්ජති, උපාදිනනුපාදනියං රූපායතනං, වක්ඛුවිඤ්ඤාණස්ස උපාදිනනුපාදනියං ගන්ධායතනං, රසායතනං, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස, වක්ඛායතනං වක්ඛුවිඤ්ඤාණස්ස -පෙ- කායායතනං කායවිඤ්ඤාණස්ස වස්මං උපාදිනනුපාදනියානං ඛ්‍යෙධාතො අත්ථිපච්චයෙන පච්චයො, පච්ජාජාතා උපාදිනනුපාදනියා ඛ්‍යෙධා පුරෙජාතස්ස ඉමස්ස උපාදිනනුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො. උපාදිනනුපාදනියො කබලීකාරො ආහාරො උපාදිනනුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො. රූපජීවිතින්ද්‍රියං කට්ඨොරූපානං අත්ථිපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං පච්ජාජාතං ආහාරං සහජාතා උපාදිනනුපාදනියා ඛ්‍යෙධා වික්ඛසමුට්ඨානානං රූපානං අත්ථි පච්චයෙන පච්චයො. පුරෙජාතං වක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො වීජස්සනති, අස්සාදෙනති, අභිනන්දනති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, යොතං සාතං ජීව්හං කායං උපාදිනනුපාදනියෙ රූපෙ සද්දෙ ගතෙධ රසෙ ඵොට්ඨබ්බෙ වක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො වීජස්සනති, අස්සාදෙනති, අභිනන්දනති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, දිබ්බෙන වක්ඛුනා උපාදිනනුපාදනියං රූපං පස්සති, වස්මං අනුපාදිනනුපාදනියානං ඛ්‍යෙධාතො අත්ථිපච්චයෙන පච්චයො. පච්ජාජාතා උපාදිනනුපාදනියා ඛ්‍යෙධා

පුරෙජාතස්ස ඉමස්ස අනුපාදිනානුපාදනියස්ස කායස්ස අක්ඛිපච්චයෙන පච්චයො. උපාදිනානුපාදනියො කබලීකාරො ආහාරො අනුපාදිනානුපාදනියස්ස කායස්ස අක්ඛිපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ධම්මො අනුපාදිනා අනුපාදනියස්ස ධම්මස්ස අක්ඛිපච්චයෙන පච්චයො : පුරෙජාතං වත්ථි අනුපාදිනානුපාදනියානං ඛක්ඛානං අක්ඛිපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ව අනුපාදිනානුපාදනියස්ස ව ධම්මස්ස අක්ඛිපච්චයෙන පච්චයො : සහජාතං පච්ජාජාතං ආහාරං, සහජාතො උපාදිනානුපාදනියො එකො ඛක්ඛානං නිශ්ශ්ණානං ඛක්ඛානං වික්ඛසමුට්ඨානානං ව රූපානං අක්ඛිපච්චයෙන පච්චයො, දෙව ඛන්ධා දව්ඤ්ඤා ඛන්ධානං වික්ඛසමුට්ඨානානං ව රූපානං අක්ඛිපච්චයෙන පච්චයො, පච්ජාජාතා උපාදිනානුපාදනියා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස උපාදිනානුපාදනියස්ස ව අනුපාදිනානුපාදනියස්ස ව කායස්ස අක්ඛිපච්චයෙන පච්චයො, උපාදිනානුපාදනියො කබලීකාරො ආහාරො උපාදිනානුපාදනියස්ස ව අනුපාදිනානුපාදනියස්ස ව කායස්ස අක්ඛිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස අක්ඛිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං පච්ජාජාතං ආහාරං, සහජාතො අනුපාදිනානුපාදනියො එකො ඛන්ධා නිශ්ශ්ණානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානං ව රූපානං අක්ඛිපච්චයෙන පච්චයො, දෙව ඛන්ධා දව්ඤ්ඤා ඛන්ධානං වික්ඛසමුට්ඨානානං ව රූපානං අක්ඛිපච්චයෙන පච්චයො, එකං මහාභුතං නිශ්ශ්ණානං මහාභුතානං, මහාභුතා වික්ඛසමුට්ඨානානං රූපානං උපාදරූපානං අක්ඛිපච්චයෙන පච්චයො, බාහිරං ආහාරසමුට්ඨානං උත්භවසමුට්ඨානං එකං මහාභුතං පුරෙජාතං අනුපාදිනානුපාදනියෙ රූපෙ සද්දෙ ගජ්ඣෙ රසෙ ඵොට්ඨංඛෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනද්දති, තං ආරාධන රාගො උප්පජ්ජති දෙමනස්සං උප්පජ්ජති, දිට්ඨංඛන වක්ඛුනා අනුපාදිනානුපාදනියං රූපං පස්සති, දිට්ඨංඛන සොතධාතුයා සද්දං සුඤ්ඤාති පච්චාජාතා අනුපාදිනානුපාදනියා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස අනුපාදිනානුපාදනියස්ස කායස්ස අක්ඛිපච්චයෙන පච්චයො, අනුපාදිනානුපාදනියො කබලීකාරො ආහාරො අනුපාදිනානුපාදනියස්ස කායස්ස අක්ඛිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ධම්මස්ස අක්ඛිපච්චයෙන පච්චයො : පුරෙජාතං පච්ජාජාතං ආහාරං : පුරෙජාතං : අනුපාදිනානුපාදනියෙ රූපෙ සද්දෙ ගජ්ඣෙ රසෙ ඵොට්ඨංඛෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනිච්චතො දුකංගො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනංගති,
තං ආරබ්භ රාගො උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති, කුසලාකුසලෙ
නිරුද්ධො විපාකො තදරමණතො උප්පජ්ජති, අනුපාදිනානුපාදනියං
රූපායතනං චක්ඛුවිඤ්ඤාණස්ස, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස,
අත්ථිපච්චයෙන පච්චයො පච්ඡාජාතා: අනුපාදිනානුපාදනියා ඛන්ධා
පුරෙජාතස්ස ඉමස්ස උපාදිනානුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන
පච්චයො, අනුපාදිනානුපාදනියො කබලීකාරො ආභාරො උපාදිනානුපාද-
නියස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ච අනුපාදි-
නානුපාදනියස්ස ච ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: පච්ඡාජාතං
ආභාරං, පච්ඡාජාතා අනුපාදිනානුපාදනියා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස
උපාදිනානුපාදනියස්ස ච අනුපාදිනානුපාදනියස්ස ච කායස්ස අත්ථි-
පච්චයෙන පච්චයො, අනුපාදිනානුපාදනියො කබලීකාරො ආභාරො
උපාදිනානුපාදනියස්ස ච අනුපාදිනානුපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන
පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස
අත්ථිපච්චයෙන පච්චයො: අනුපාදිනානුපාදනියො එකො ඛන්ධො
තිණ්ණිකං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො, ඉද්ධං ඛන්ධා ද්විකං
ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ධම්මස්ස
අත්ථිපච්චයෙන පච්චයො: පච්ඡාජාතං අනුපාදිනානුපාදනියා ඛන්ධා
පුරෙජාතස්ස ඉමස්ස උපාදිනානුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන
පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස
අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං පච්ඡාජාතං. සහජාතා අනුපාදිනානු-
පාදනියා ඛන්ධා විතසමුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන
පච්චයො, පච්ඡාජාතා අනුපාදිනානුපාදනියා ඛන්ධා පුරෙජාතස්ස
ඉමස්ස අනුපාදිනානුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ච අනුපා-
දිනානුපාදනියස්ස ච ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං
පච්ඡාජාතං. සහජාතො අනුපාදිනානුපාදනියො එකො ඛන්ධො
තිණ්ණිකං ඛන්ධානං පුරෙජාතස්ස ඉමස්ස උපාදිනානුපාදනියස්ස ච
කායස්ස අත්ථිපච්චයෙන පච්චයො. නයො ඛන්ධා එකස්ස ඛන්ධා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පුරෙජාතස්ස ඉමස්ස උපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව ඛණ්ඩා ද්විතනං ඛණ්ඩානං පුරෙජාතස්ස ඉමස්ස උපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදින්නඅනුපාදනියො ධම්මො අනුපාදින්නපාදනියස්ස ච අනුපාදින්නඅනුපාදනියස්ස ච ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පච්ජාජාතං. සහජාතො අනුපාදින්නඅනුපාදනියො එකො ඛණ්ඩො තිණ්ණිකනං ඛණ්ඩානං චිත්තසමුට්ඨානානං ච රූපානං අත්ථිපච්චයෙන පච්චයො, තයො ඛණ්ඩො එකස්ස ඛණ්ඩස්ස චිත්තසමුට්ඨානානං ච රූපානං අත්ථිපච්චයෙන පච්චයො, දෙව ඛණ්ඩා ද්විතනං ඛණ්ඩානං චිත්තසමුට්ඨානානං ච රූපානං අත්ථිපච්චයෙන පච්චයො, පච්ජාජාතො අනුපාදින්නඅනුපාදනියො එකො ඛණ්ඩො තිණ්ණිකනං ඛණ්ඩානං පුරෙජාතස්ස ඉමස්ස අනුපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, තයො ඛණ්ඩො එකස්ස ඛණ්ඩස්ස පුරෙජාතස්ස ඉමස්ස අනුපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව ඛණ්ඩා ද්විතනං ඛණ්ඩානං පුරෙජාතස්ස ඉමස්ස අනුපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදින්නඅනුපාදනියො ධම්මො උපාදින්නපාදනියස්ස ච අනුපාදින්නපාදනියස්ස ච ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : පච්ජාජාතො අනුපාදින්නඅනුපාදනියා ඛණ්ඩො පුරෙජාතස්ස ඉමස්ස උපාදින්නපාදනියස්ස ච අනුපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදින්නඅනුපාදනියො ධම්මො උපාදින්නපාදනියස්ස ච අනුපාදින්නපාදනියස්ස ච අනුපාදින්නඅනුපාදනියස්ස ච ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පච්ජාජාතං. සහජාතො අනුපාදින්නඅනුපාදනියො එකො ඛණ්ඩො තිණ්ණිකනං ඛණ්ඩානං පුරෙජාතස්ස ඉමස්ස උපාදින්නපාදනියස්ස ච අනුපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, තයො ඛණ්ඩො එකස්ස ඛණ්ඩස්ස පුරෙජාතස්ස ඉමස්ස උපාදින්නපාදනියස්ස ච අනුපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව ඛණ්ඩා ද්විතනං ඛණ්ඩානං පුරෙජාතස්ස ඉමස්ස උපාදින්නපාදනියස්ස ච අනුපාදින්නපාදනියස්ස ච කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

උපාදින්නපාදනියො ච අනුපාදින්නඅනුපාදනියො ච ධම්මො උපාදින්නපාදනියස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : පච්ජාජාතං ඉන්ද්‍රියං. පච්ජාජාතො අනුපාදින්නඅනුපාදනියා ඛණ්ඩො ච රූපජීවිතින්ද්‍රියං, ච කච්ඡනා රූපානං අත්ථිපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ව අනුපාදිනනඅනුපාදනියො ව ධම්මො අනුපාදිනනඅනුපාදනියස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං. සහජාතො අනුපාදිනනඅනුපාදනියො එකො බ්‍රහ්මා ව වස්සු ව තිණ්ණනාං බ්‍රහ්මානං අත්ථිපච්චයෙන පච්චයො, තයො බ්‍රහ්මා ව වස්සු ව එකස්ස බ්‍රහ්මස්ස අත්ථිපච්චයෙන පච්චයො, දෙව ඛ්‍යො ව වස්සු ව ද්විතං ඛ්‍යොනං අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ව අනුපාදිනනඅනුපාදනියො ව ධම්මො උපාදිනානුපාදනියස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : පච්ජාජාතං ආහාරං. පච්ජාජාතා අනුපාදිනනඅනුපාදනියා ඛ්‍යො ව අනුපාදිනානුපාදනියො කබලිකාරො ආහාරො ව උපාදිනානුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ව අනුපාදිනනඅනුපාදනියො ව ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පච්ජාජාතං ආහාරං. සහජාතා අනුපාදිනනඅනුපාදනියා ඛ්‍යො ව මහාභූතා ව වික්ඛසමුධ්ධානානං රූපානං අත්ථිපච්චයෙන පච්චයො. පච්ජාජාතා අනුපාදිනනඅනුපාදනියා ඛ්‍යො ව අනුපාදිනානුපාදනියො කබලිකාරො ආහාරො ව අනුපාදිනානුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ව අනුපාදිනනඅනුපාදනියො ව ධම්මො උපාදිනානුපාදනියස්ස ව අනුපාදිනානුපාදනියස්ස ව ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : පච්ජාජාතං ආහාරං. පච්ජාජාතා අනුපාදිනානුපාදනියා ඛ්‍යො ව අනුපාදිනානුපාදනියො කබලිකාරො ආහාරො ව උපාදිනානුපාදනියස්ස ව අනුපාදිනානුපාදනියස්ස ව කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

උපාදිනානුපාදනියො ව අනුපාදිනානුපාදනියො ව ධම්මො උපාදිනානුපාදනියස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : පුරෙජාතං පච්ජාජාතං ආහාරං ඉන්ද්‍රියං. පුරෙජාතං අනුපාදිනානුපාදනියං රූපායතනං ව චක්ඛායතනං ව චක්ඛුවිඤ්ඤාණස්ස අත්ථිපච්චයෙන පච්චයො. (සංඛිතං.) අනුපාදිනානුපාදනියං ඵොට්ඨබ්බායතනඤ්ඤි කායායතනඤ්ඤි කායවිඤ්ඤාණස්ස අත්ථිපච්චයෙන පච්චයො. අනුපාදිනානුපාදනියං රූපායතනං ව වස්සු ව උපාදිනානුපාදනියානං ඛ්‍යොනං. (සංඛිතං.) අනුපාදිනානුපාදනියං ඵොට්ඨබ්බායතනඤ්ඤි වස්සු ව උපාදිනානුපාදනියානං බ්‍රහ්මානං අත්ථිපච්චයෙන පච්චයො පච්ජාජාතා උපාදිනානුපාදනියා බ්‍රහ්මා අනුපාදිනානුපාදනියො කබලිකාරො ආහාරො ව උපාදිනානුපාදනියස්ස කායස්ස අත්ථිපච්චයෙන

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පච්චයො උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච කබලිකාරො ආහාරො උපාදිනනුපාදනියං කායං අසීපච්චයෙන පච්චයො, පච්ඡාජානා අනුපාදිනනුපාදනියා ඛන්ධා ච රූපජීවිතින්ද්‍රියං ච කට්ඨා රූපානං අසීපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මා අනුපාදිනනුපාදනියං ධම්මං අසීපච්චයෙන පච්චයො : සහජානං පුරෙජානං පච්ඡාජානං ආහාරං සහජානා උපාදිනනුපාදනියා ඛන්ධා ච මහාභූතා ච වික්ඛම්බනානාං රූපානං අසීපච්චයෙන පච්චයො. පුරෙජානං අනුපාදිනනුපාදනියං රූපායතනං ච චක්ඛු ච අනුපාදිනනුපාදනියානං ඛන්ධානං (සංඛික්ඛං.) අනුපාදිනනුපාදනියං ථොට්ඨංඛායතනං ච චක්ඛු ච අනුපාදිනනුපාදනියානං ඛන්ධානං අසීපච්චයෙන පච්චයො. පච්ඡාජානා උපාදිනනුපාදනියා ඛන්ධා ච අනුපාදිනනුපාදනියො කබලිකාරො ආහාරො ච අනුපාදිනනුපාදනියං කායං අසීපච්චයෙන පච්චයො. උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච කබලිකාරො ආහාරො අනුපාදිනනුපාදනියං කායං අසීපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මා උපාදිනනුපාදනියං ච අනුපාදිනනුපාදනියං ච ධම්මං අසීපච්චයෙන පච්චයො : ආහාරං උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච කබලිකාරො ආහාරො උපාදිනනුපාදනියං ච අනුපාදිනනුපාදනියං කායං අසීපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච අනුපාදිනනුපාදනියො ච ධම්මා උපාදිනනුපාදනියං ධම්මං අසීපච්චයෙන පච්චයො : පච්ඡාජානං ආහාරං ඉන්ද්‍රියං පච්ඡාජානා අනුපාදිනනුපාදනියා ඛන්ධා ච අනුපාදිනනුපාදනියො කබලිකාරො ආහාරො ච රූපජීවිතින්ද්‍රියං ච කට්ඨා රූපානං අසීපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියං ධම්මං අසීපච්චයෙන පච්චයො : විගතපච්චයෙන පච්චයො, අවිගතපච්චයෙන පච්චයො -පෙ- (සංඛික්ඛං.)

ගණනා

මෙතා සත්තං, ආරම්භණං ජ, අධිපතියා පක්ඛි, අනන්තරෙ සත්තං, සමනන්තරෙ සත්තං, සහජාතෙ නව, අසාදකමෙසෙතිති, නික්ඛයෙ ඵකාදය, උපනික්ඛයෙ නව, පුරෙජාතෙ සත්තං, පච්ඡාජාතෙ නව, ආසෙවිතෙ ජෙට්ඨ, කමෙට්ඨ අට්ඨ, විපාකෙ ජ, ආහාරෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආදස, ඉන්ද්‍රියෙ සත්ත, ක්කානෙ සත්ත, මගෙහ සත්ත, සමපසුකෙහ තිණි, විපාසුකෙහ දස, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙවිස.

හෙතුපච්චයා අධිපතියා චත්තාරි, සහජාතෙ සත්ත, අසුඤ්ඤාමං ඤ්ඤා තිණි, නිසසයෙ සත්ත, විපාකෙ ඡ, ඉන්ද්‍රියෙ සත්ත, මගෙහ සත්ත, සමපසුකෙහ තිණි, විපාසුකෙහ චත්තාරි, අත්ථියා සත්ත, අවිගතෙ සත්ත, (සංඛිත්තං.)

(යථා කුසලතතිකස්ස ගණනා සජ්ඣායමග්ගෙන ගණිතා. එවං ගණෙතධ්ධා. කුසලතතිකස්ස ගණනතො උපාදින්නතතිකෙ ගණනා ගමිතිරා සුබ්බමතරා ච, එවං කාතුන අසංමොහනෙනන ගණෙතධ්ධං.)

අනුලොම නිධිනං.

පච්චතියං.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සය පච්චයෙන පච්චයො, පුරෙජාතපච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො, ආභාරපච්චයෙන පච්චයො, ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සය පච්චයෙන පච්චයො, පුරෙජාතපච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො, ආභාරපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, පුරෙජාතපච්චයෙන පච්චයො.

උපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ච අනුපාදිනනුපාදනියස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො, ආභාරපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො අනුපාදිනනුපාදනියස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සය පච්චයෙන පච්චයො, පුරෙජාතපච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො, ආභාරපච්චයෙන පච්චයො.

අනුපාදිනනුපාදනියො ධම්මො උපාදිනනුපාදනියස්ස ච ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො

පුරෙජාතපච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො, කම්ම-
පච්චයෙන පච්චයො, ආහාරපච්චයෙන පච්චයො.

අනුපාදිභානුපාදනියො ධම්මො අනුපාදිකා අනුපාදනියස්ස ධම්මස්ස
උපනිස්සයපච්චයෙන පච්චයො.

අනුපාදිනානුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ච අනුපා-
දිනානුපාදනියස්ස ච ධම්මස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො,
ආහාරපච්චයෙන පච්චයො.

අනුපාදිකාඅනුපාදනියො ධම්මො අනුපාදිකාඅනුපාදනියස්ස
ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සයපච්චයෙන පච්චයො.

අනුපාදිකාඅනුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ධම්මස්ස
උපනිස්සයපච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො.

අනුපාදිකාඅනුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ධම්මස්ස
ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො, උපනිස්සය-
පච්චයෙන පච්චයො, පච්ජාජාතපච්චයෙන පච්චයො.

අනුපාදිකාඅනුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ච අනුපා-
දිකා අනුපාදනියස්ස ච ධම්මස්ස සහජාතං, පච්ජාජාතං.

අනුපාදිකාඅනුපාදනියො ධම්මො අනුපාදිනානුපාදනියස්ස ච
අනුපාදිකාඅනුපාදනියස්ස ච ධම්මස්ස සහජාතං, පච්ජාජාතං.

අනුපාදිකාඅනුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ච අනුපා-
දිනානුපාදනියස්ස ච ධම්මස්ස පච්ජාජාතපච්චයෙන පච්චයො.

අනුපාදිකාඅනුපාදනියො ධම්මො උපාදිනානුපාදනියස්ස ච අනුපා-
දිනානුපාදනියස්ස ච අනුපාදිකාඅනුපාදනියස්ස ච ධම්මස්ස සහජාතං,
පච්ජාජාතං.

උපාදිනානුපාදනියො ච අනුපාදිකාඅනුපාදනියො ච ධම්මො උපා-
දිනානුපාදනියස්ස ධම්මස්ස පච්ජාජාතං, ඉන්ද්‍රියං.

උපාදිනානුපාදනියො ච අනුපාදිකාඅනුපාදනියො ච ධම්මො අනු-
පාදිකාඅනුපාදනියස්ස ධම්මස්ස සහජාතං, පුරෙජාතං.

අනුපාදිනානුපාදනියො ච අනුපාදිකාඅනුපාදනියො ච ධම්මො උපා-
දිනානුපාදනියස්ස ධම්මස්ස පච්ජාජාතං, ආහාරං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුපාදිතානුපාදිතියෝ ව අනුපාදිතානුපාදිතියෝ ව ධම්මා අනුපාදිතානුපාදිතියස්ස ධම්මස්ස සහජාතං, පච්ඡාජාතං, ආහාරං.

අනුපාදිතානුපාදිතියෝ ව අනුපාදිතානුපාදිතියෝ ව ධම්මා උපාදිතානුපාදිතියස්ස ව අනුපාදිතානුපාදිතියස්ස ව ධම්මස්ස පච්ඡාජාතං, ආහාරං.

උපාදිතානුපාදිතියෝ ව අනුපාදිතානුපාදිතියෝ ව ධම්මා උපාදිතානුපාදිතියස්ස ධම්මස්ස පුරෙජාතං, පච්ඡාජාතං, ආහාරං, ඉන්ද්‍රියං.

උපාදිතානුපාදිතියෝ ව අනුපාදිතානුපාදිතියෝ ව ධම්මා අනුපාදිතානුපාදිතියස්ස ධම්මස්ස සහජාතං, පුරෙජාතං, පච්ඡාජාතං, ආහාරං.

උපාදිතානුපාදිතියෝ ව අනුපාදිතානුපාදිතියෝ ව ධම්මා උපාදිතානුපාදිතියස්ස ව අනුපාදිතානුපාදිතියස්ස ව ධම්මස්ස ආහාරං.

උපාදිතානුපාදිතියෝ ව අනුපාදිතානුපාදිතියෝ ව අනුපාදිතානුපාදිතියෝ ව ධම්මා උපාදිතානුපාදිතියස්ස ධම්මස්ස පච්ඡාජාතං ආහාරං, ඉන්ද්‍රියං.

ගණනා

න හෙතුයා චතුර්විසති, න ආරම්භණ චතුර්විසති, න අධිපතියා චතුර්විසති, න අනන්තරෙ චතුර්විසති, න සමනන්තරෙ චතුර්විසති, න සහජාතෙ වීසති, න අඤ්ඤාමඤ්ඤා වීසති, න නිස්සයෙ වීසති, න උපනිස්සයෙ තෙවීසති, න පුරෙජාතෙ තෙවීසති, න පච්ඡාජාතෙ සත්තරස, න ආසෙවනෙ චතුර්විසති, න කමමෙ චතුර්විසති, න විපාකෙ චතුර්විසති, න ආහාරෙ වීසති, න ඉන්ද්‍රියෙ බාවීසති, න ඤානෙ චතුර්විසති, න මග්ගෙ චතුර්විසති, න සමප්පකෙ වීසති, න විප්පකෙ චතුර්විසති, නො අත්තියා නව, නො නත්තියා චතුර්විසති, නො විගතෙ චතුර්විසති, නො අවිගතෙ නව.

න හෙතුවච්චයා න ආරම්භණ චතුර්විසති, (සංඛික්ඛං.)

(යථා කුසලකම්මෙ පච්චතියගණනා විස්තාරිතා. එවං විස්තාර-
නබ්බං).

පච්චතියං

හෙතුවච්චයා න ආරම්භණ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤාමඤ්ඤා චක්ඛාරි, න උපනිස්සයෙ සත්ත, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ සත්ත,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න ආසෙවනෙ සත්ත, න කලෙම සත්ත, න විපාකෙ වත්තාරි, න ආභාරෙ සත්ත, න ඉන්ද්‍රියෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත, න සම්පයුතෙ වත්තාරි, න විපයුතෙ තීණි, නො නත්තියා සත්ත, නො විගතෙ සත්ත.

හෙතු සහජාත නිස්සය අත්ථි අවිගතනති, න ආරම්භණෙ සත්ත, න අධිපතියා සත්ත, න අනන්තරෙ සත්ත, (සංඛිතං.)

[යථා කුසලාත්තකෙ අනුලොමපච්චනිය ගණනා විභන්තා, එවං ගණෙනධ්මා.]

අනුලොමපච්චනියං

න හෙතුපච්චයා ආරම්භණෙ ඡ, අධිපතියා පඤ්ඤා, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අසූඤ්ඤා තීණි, නිස්සයෙ එකාදස, උපනිස්සයෙ නව, පුරෙජාතෙ සත්ත, පච්ඡාජාතෙ නව, ආසෙවනෙ දො, කලෙම අට්ඨ, විපාකෙ ඡ, ආභාරෙ ආදස, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත, මග්ගෙ සත්ත, සම්පයුතෙ තීණි, විපයුතෙ දස, අත්තියා තෙව්සති, නත්තියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙව්සති, (සංඛිතං)

(යථා කුසලාත්තකෙ පච්චනියානුලොම ගණනා විභන්තා, එවං ගණෙනධ්මා.)

උපාදිනනතනිකං නිට්ඨිකං.

5. සංකිලිට්ඨතනිකං

සංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං පටිච්ච සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: සංකිලිට්ඨසංකිලෙසිකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා.

සංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං පටිච්ච අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: සංකිලිට්ඨසංකිලෙසිකෙ ඛන්ධෙ පටිච්ච විභ්තසමුට්ඨානං රූපං.

සංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං පටිච්ච සංකිලිට්ඨසංකිලෙසිකො ච අසංකිලිට්ඨසංකිලෙසිකො ච ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: සංකිලිට්ඨසංකිලෙසිකං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා විභ්තසමුට්ඨානං ච රූපං, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා විභ්තසමුට්ඨානං ච රූපං.

අසංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං පටිච්ච අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අසංකිලිට්ඨ සංකිලෙසිකං එකං ඛන්ධං

පට්ඨව නයො ඛන්ධා වින්තසමුට්ඨානං ව රූපං, දො ඛන්ධෙ පට්ඨව දො ඛන්ධා වින්තසමුට්ඨානං ව රූපං, පට්ඨසන්ධිකඛණෙ අසංකිලිට්ඨ සංකිලෙසිකං එකං ඛන්ධං පට්ඨව නයො ඛන්ධා කට්ඨන්තා ව රූපං. දො ඛන්ධෙ පට්ඨව දො ඛන්ධා කට්ඨන්තා ව රූපං. ඛන්ධෙ පට්ඨව වත්ථු, වත්ථුං පට්ඨව ඛන්ධා, එකං මහාභූතං පට්ඨව නයො මහාභූතා, මහාභූතෙ පට්ඨව වින්තසමුට්ඨානං රූපං කට්ඨන්තාරූපං උපාදාරූපං.

අසංකිලිට්ඨඅසංකිලෙසිකං ධම්මං පට්ඨව අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: අසංකිලිට්ඨඅසංකිලෙසිකං එකං ඛන්ධං පට්ඨව නයො ඛන්ධා, දො ඛන්ධෙ පට්ඨව දො ඛන්ධා.

අසංකිලිට්ඨඅසංකිලෙසිකං ධම්මං පට්ඨව අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: අසංකිලිට්ඨඅසංකිලෙසිකෙ ඛන්ධෙ පට්ඨව වින්තසමුට්ඨානං රූපං.

අසංකිලිට්ඨඅසංකිලෙසිකං ධම්මං පට්ඨව අසංකිලිට්ඨසංකිලෙසිකො ව අසංකිලිට්ඨඅසංකිලෙසිකො ව ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: අසංකිලිට්ඨඅසංකිලෙසිකං එකං ඛන්ධං පට්ඨව නයො ඛන්ධා වින්තසමුට්ඨානං ව රූපං, දො ඛන්ධෙ පට්ඨව දො ඛන්ධා වින්තසමුට්ඨානං ව රූපං.

අසංකිලිට්ඨසංකිලෙසිකං ව අසංකිලිට්ඨඅසංකිලෙසිකං ව ධම්මං පට්ඨව අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා: අසංකිලිට්ඨඅසංකිලෙසිකෙ ඛන්ධෙ ව මහාභූතෙ ව පට්ඨව වින්තසමුට්ඨානං රූපං.

සංකිලිට්ඨසංකිලෙසිකං ව අසංකිලිට්ඨසංකිලෙසිකං ව ධම්මං පට්ඨව අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා සංකිලිට්ඨසංකිලෙසිකෙ ඛන්ධෙ ව, මහාභූතෙ ව පට්ඨව සමුට්ඨානං රූපං, (සංඛින්නං.)

ගණනා

හෙතුයා නව, ආරම්භණෙ තිණි, (සංඛින්නං) විපාකෙ පඤ්ඤා, අවිගතෙ නව. (යථා කුසලාන්තෙ විභන්තං, එවං විභජ්ජකං).

අනුලොමං

සංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං පට්ඨව සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො උපපජ්ජති න හෙතුපච්චයා: විචිකිල්පාසහගතෙ උද්ධව්ව සහගතෙ ඛන්ධෙ පට්ඨව විචිකිල්පාසහගතො උද්ධව්වසහගතො මොහො.

අසංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං පටිච්ච අසංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං උපපජ්ජති න හෙතුපට්ඨයා: අහෙතුකං සංකිලිට්ඨසංකිලෙසිකං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා විතසමුට්ඨානං ව රූපං. අහෙතුක-පටිසන්ධිකත්වං අසංකිලිට්ඨසංකිලෙසිකං එකං මහාභූතං, (සංඛිතං.)

(යථා කුසලකත්තෙ විහතං, එවං විහජිතං.)

න හෙතුයා දො, න ආරම්භෙ පඤ්ච, න අධිපතියා ඡ, (සංඛිතං.)

හෙතුපට්ඨයා න ආරම්භෙ පඤ්ච, (සංඛිතං.)

න හෙතුපට්ඨයා ආරම්භෙ දො, (සංඛිතං.)

(සහජාතවාරො' පි, පට්ඨය - නිසසය - සංසඨං - සම්පයුක්තවාරො' පි, විජාරෙතං.)

සංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං සංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස හෙතුපට්ඨයෙන පට්ඨයො: සංකිලිට්ඨසංකිලෙසිකා හෙතු සම්පයුක්තකානං ඛන්ධානං හෙතුපට්ඨයෙන පට්ඨයො.

සංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස හෙතුපට්ඨයෙන පට්ඨයො: සංකිලිට්ඨසංකිලෙසිකා හෙතු විතසමුට්ඨානානං රූපානං හෙතුපට්ඨයෙන පට්ඨයො.

සංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං සංකිලිට්ඨසංකිලෙසිකස්ස ව අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ව ධම්මස්ස හෙතුපට්ඨයෙන පට්ඨයො: සංකිලිට්ඨසංකිලෙසිකා හෙතු සම්පයුක්තකානං ඛන්ධානං විතසමුට්ඨානානං ව රූපානං හෙතුපට්ඨයෙන පට්ඨයො.

අසංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස හෙතුපට්ඨයෙන පට්ඨයො: අසංකිලිට්ඨසංකිලෙසිකා හෙතු සම්පයුක්තකානං ඛන්ධානං විතසමුට්ඨානානං ව රූපානං හෙතුපට්ඨයෙන පට්ඨයො. පටිසන්ධිකත්වං අසංකිලිට්ඨසංකිලෙසිකා හෙතු සම්පයුක්තකානං ඛන්ධානං කට්ඨනා ව රූපානං හෙතුපට්ඨයෙන පට්ඨයො.

අසංකිලිට්ඨසංකිලෙසිකං ධම්මං අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස හෙතුපට්ඨයෙන පට්ඨයො; අසංකිලිට්ඨසංකිලෙසිකා හෙතු සම්පයුක්තකානං ඛන්ධානං හෙතුපට්ඨයෙන පට්ඨයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: අසංකිලිට්ඨඅසංකිලෙසිකා හෙතු වින්තසමුට්ඨානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ච අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: අසංකිලිට්ඨඅසංකිලෙසිකා හෙතු සමපයුත්තකානං ඛ්‍යාතං වින්තසමුට්ඨානානං ච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

සංකිලිට්ඨසංකිලොසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: රාගං අස්සාදෙති, අභිතැදති, තං ආරබ්භ රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උභවං උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, දිට්ඨි අස්සාදෙති, විචිකිච්ඡං ආරබ්භ - උභවං ආරබ්භ - දෙමනස්සං ආරබ්භ - (යථා කුසලත්තකෙ විහත්තං එවං විහජිතබ්බං).

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අරියා පභිනෙ කිලෙසෙ පච්චවෙකඛතති, විකඛමතිතෙ කිලෙසෙ පච්චවෙකඛතති, පුබ්බෙ සමුද්විච්ඡේණේ කිලෙසෙ ජානතති, සංකිලිට්ඨසංකිලෙසිකෙ ඛ්‍යේ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සතති, වෙනොපරියක්ඛණෙන සංකිලිට්ඨසංකිලෙසික වින්තසමසිද්ධිස්ස වින්තං ජානතති, සෙක්ඛා වා පුට්ඨජනා වා සංකිලිට්ඨසංකිලෙසිකෙ ඛ්‍යේ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සතති, කුසලෙ නිරුද්ධෙ විපාකො තදරම්භෙනා උප්පජ්ජති. සංකිලිට්ඨසංකිලෙසිකෙ ඛ්‍යේ අස්සාදෙතති, අභිතැදතති, දෙමනස්සං උප්පජ්ජති, අකුසලෙ නිරුද්ධෙ විපාකො තදරම්භෙනා උප්පජ්ජති, සංකිලිට්ඨසංකිලෙසිකා ඛ්‍යා වෙනොපරියක්ඛණස්ස පුබ්බෙතිවාසානුස්සති ක්කුණස්ස, යථාකම්මපගක්ඛණස්ස, අනාගගංසක්ඛණස්ස, ආචජ්ජනාය ආරම්භපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: දුතං දන්තා, සීලං සමාදිසිත්වා, උපොසථකම්මං කත්වා, තං පච්චවෙකඛති, පුබ්බෙ සුචිණ්ණාති පච්චවෙකඛති, ක්කානා වුට්ඨතිත්වා ක්කානං පච්චවෙකඛති, අරියා ගොත්‍රභූ පච්චවෙකඛතති, වොදනං පච්චවෙකඛතති, චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සතති, යොතං සානං ජිව්හං කායං රූපෙ සද්දං, ගජෙට්ඨ රසෙ ථොට්ඨබ්බෙ වස්ත්‍රී. අසංකිලිට්ඨසංකිලෙසිකෙ ඛ්‍යේ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සතති, දිට්ඨින චක්ඛුනා

රූපං පසුතති, දිබ්බාය සොතධාතුයා සඤ්ඤාසුඤ්ඤානති, වේතොපරිය-
ඤ්ඤානො අසංකිලිට්ඨසංකිලෙසිකචිත්තසමබ්බසස විත්තං ජානතති,
ආකාසානඤ්ඤායතනං විඤ්ඤාණඤ්ඤායතනසස, ආකිඤ්ඤාඤ්ඤායතනං
නෙවසඤ්ඤානාසඤ්ඤායතනසස, ආරම්මණපච්චයෙන පච්චයො, රූපා-
යතනං චක්ඛුවිඤ්ඤාණසස ආරම්මණපච්චයෙන පච්චයො -පෙ-
ථොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණසස ආරම්මණපච්චයෙන පච්චයො,
අසංකිලිට්ඨසංකිලෙසිකා බෙධා ඉඤ්ඤාණසස, වේතොපරියඤ්ඤාණසස,
පුබ්බෙතිවාසානුසසති ඤ්ඤාණසස, යථාකම්මිපගඤ්ඤාණසස, අනාගතංස
ඤ්ඤාණසස, ආවජ්ජනාය ආරම්මණපච්චයෙන පච්චයො.

අසංකීර්තිට්ඨසංකීර්තෙසිකො ධම්මො සංකීර්තිට්ඨසංකීර්තෙසිකස්ස ධම්මස්ස ආරමභ්භපච්චයෙන පච්චයො: දානං දානා, සීලං සමාදිසිනා උපොසථකම්මං කන්ධා, තං අස්සාදෙනි, අභිනාදුති, තං ආරබ්භා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, පුට්ඨෙ සුචිත්තෙනාති අස්සාදෙනි, ක්කානා වුට්ඨහිනා ක්කානං අස්සාදෙනි, චකචුං අස්සාදෙනි, -පෙ- පොට්ඨබ්බෙ චන්ද්‍රිං අසංකීර්තිට්ඨසංකීර්තෙසිකෙ ඛන්ධෙ අස්සාදෙනි, අභිනාදුති, තං ආරබ්භා රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති.

අසංකීර්ථය අසංකිලෙසිකො ධරෙච්චා අසංකීර්ථය අසංකිලෙසිකස්ස
ධරෙස්ස ආරම්භපට්ඨයෙන පට්ඨයො: නිබ්බානං මග්ගස්ස ඵලස්ස
ආරම්භපට්ඨනෙ පට්ඨයො.

අසංකීලිට්ඨ අසංකිලෙසිකො ධම්මො අසංකීලිට්ඨ සංකිලෙසික ස්ස ධම්මස්ස ආරමුණපච්චයෙන පච්චයො: අරියා මහා චූට්ඨගීනා මග්ගං පච්චවෙකඛනති, ඵලං පච්චවෙකඛනති, නිබ්බානං පච්චවෙකඛනති, නිබ්බානං ගොත්රභුස්ස වොදනස්ස ආවජ්ජනාය ආරමුණපච්චයෙන පච්චයො, අරියා වෙනොපරියක්ඛණෙන අසංකීලිට්ඨ අසංකිලෙසික වික්කසමඛගීස්ස වික්කං ජානංති. අසංකීලිට්ඨ අසංකිලෙසිකා ඛන්ධා වෙනොපරියක්ඛණස්ස, පුබ්බන්තිවාසානුස්සති ක්ඤාණස්ස, අනාගතංසක්ඛාණස්ස ආවජ්ජනාය ආරමුණපච්චයෙන පච්චයො.

සංකීර්ති ව්‍යංකීර්තියකො ධර්මො සංකීර්ති ව්‍යංකීර්තියක සංකීර්තියක
ධර්මසංකීර්තියක පව්වයො. ආරම්භණාධිපති සහජාතාධිපති,
ආරම්භණාධිපති: රාගං ගරුං කන්ධා අසංසාදෙති, අභිනන්දති, නං ගරුං
කන්ධා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, දිට්ඨිං ගරුං කන්ධා, අසංසා-
දෙති, අභිනන්දති, නං ගරුං කන්ධා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති.
සහජාතාධිපති සංකීර්ති ව්‍යංකීර්තියකාධිපති සම්ප්‍රසන්නකානං ඛණ්ඩානං
අධිපති පව්වයෙන පව්වයො.

T - 24

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති සංකිලිට්ඨසංකිලෙසිකාධිපති වින්‍යසමුට්ඨානානං රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස ච අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ච ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති සංකිලිට්ඨසංකිලෙසිකාධිපති සමප්පුන්නකානං ඛන්ධානං වින්‍යසමුට්ඨානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති සහජාතාධිපති, ආරම්භණාධිපති දන් දන්වා, සීලං සමාදිසිත්වා, උපොසඨකමං කත්වා, තං ගරුං කත්වා පච්චවෙකන්ති, පුට්ඨං සුචිණ්ණෙනි ගරුං කත්වා පච්චවෙකන්ති, ඝානං වුට්ඨනිත්වා ඝානං ගරු කත්වා පච්චවෙකන්ති, සෙත්ඛං ගොත්‍රභුං ගරුං කත්වා පච්චවෙකන්ති, වොදනං ගරුං කත්වා පච්චවෙකන්ති, සහජාතාධිපති අසංකිලිට්ඨසංකිලෙසිකාධිපති සමප්පුන්නකානං ඛන්ධානං වින්‍යසමුට්ඨානානං ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති දන් දන්වා, සීලං සමාදිසිත්වා උපොසඨකමං කත්වා, තං ගරුං කත්වා අස්සාදෙති, අභිනන්ති, තං ගරුං කත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, පුට්ඨං සුචිණ්ණෙනි ගරුං කත්වා අස්සාදෙති, අභිනන්ති, ඝානා වුට්ඨනිත්වා, ඝානං ගරුං කත්වා, අස්සාදෙති, අභිනන්ති, චක්ඛුං ගරුං කත්වා අස්සාදෙති, අභිනන්ති, ඵොට්ඨංඛං වත්ථුං අසංකිලිට්ඨසංකිලෙසිකො ඛන්ධං ගරුං කත්වා අස්සාදෙති, අභිනන්ති, තං ගරුං කත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති සහජාතාධිපති. ආරම්භණාධිපති නිබ්බානං මග්ගස්ස ඵලස්ස අධිපතිපච්චයෙන පච්චයො. සහජාතාධිපති අසංකිලිට්ඨසංකිලෙසිකාධිපති සමප්පුන්නකානං ඛන්ධානං අධිපතිපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භණාධිපති සහජාතාධිපති. ආරම්භණාධිපති අරියා මග්ගා වුට්ඨනිත්වා මග්ගං ගරුං කත්වා පච්චවෙකන්ති, ඵලං ගරුං කත්වා, පච්චවෙකන්ති, නිබ්බානං ගරු

කතා පව්වෙකතනි, නිබ්බානං ගොත්‍රභුසං වොදනස්ස අධිපති-
පව්වයෙන පව්වයො. සහජාතාධිපති අසංකීර්තියානං අසංකීර්තියානං
විනිසමුද්ධානානං රූපානං අධිපතිපව්වයෙන පව්වයො.

අසංකීර්තියානං අසංකීර්තියානං ධම්මො අසංකීර්තියානං අසංකීර්තියානං
අසංකීර්තියානං අසංකීර්තියානං ධම්මස්ස අධිපතිපව්වයෙන පව්වයො:
සහජාතාධිපති අසංකීර්තියානං අසංකීර්තියානං සමප්පුත්තානං ධම්මානං
විනිසමුද්ධානානං ව රූපානං අධිපතිපව්වයෙන පව්වයො.

සංකීර්තියානං අසංකීර්තියානං ධම්මො සංකීර්තියානං අසංකීර්තියානං
අනන්තරපව්වයෙන පව්වයො: පුරිමා පුරිමා සංකීර්තියානං අසංකීර්තියානං
ධම්මා පව්වයො. පව්වයො. සංකීර්තියානං අසංකීර්තියානං ධම්මානං
අනන්තරපව්වයෙන පව්වයො.

සංකීර්තියානං අසංකීර්තියානං ධම්මො අසංකීර්තියානං අසංකීර්තියානං
ධම්මස්ස අනන්තරපව්වයෙන පව්වයො: සංකීර්තියානං අසංකීර්තියානං
වුද්ධානස්ස අනන්තරපව්වයෙන පව්වයො.

අසංකීර්තියානං අසංකීර්තියානං ධම්මො අසංකීර්තියානං අසංකීර්තියානං
ධම්මස්ස අනන්තරපව්වයෙන පව්වයො: පුරිමා පුරිමා අසංකීර්තියානං
අසංකීර්තියානං ධම්මා පව්වයො. පව්වයො. අසංකීර්තියානං අසංකීර්තියානං
ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො. අනුලොමං ගොත්‍රභුසං,
අනුලොමං වොදනස්ස, ආවජ්ජනා අසංකීර්තියානං අසංකීර්තියානං ධම්මානං
අනන්තරපව්වයෙන පව්වයො.

අසංකීර්තියානං අසංකීර්තියානං ධම්මො සංකීර්තියානං අසංකීර්තියානං
ධම්මස්ස අනන්තරපව්වයෙන පව්වයො: ආවජ්ජනා සංකීර්තියානං අසංකීර්තියානං
ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො.

අසංකීර්තියානං අසංකීර්තියානං ධම්මො අසංකීර්තියානං අසංකීර්තියානං
ධම්මස්ස අනන්තරපව්වයෙන පව්වයො: ගොත්‍රභු මග්ගස්ස, වොදනං
මග්ගස්ස, අනුලොමං ඵලසමාපත්තියා, නිරොධා දුට්ඨානස්ස නෙව-
සංකීර්තියානං අසංකීර්තියානං ඵලස්ස සමාපත්තියා අනන්තරපව්වයෙන
පව්වයො.

අසංකීර්තියානං අසංකීර්තියානං ධම්මො අසංකීර්තියානං අසංකීර්තියානං
ධම්මස්ස අනන්තරපව්වයෙන පව්වයො: පුරිමා පුරිමා අසංකීර්තියානං
අසංකීර්තියානං ධම්මා පව්වයො. පව්වයො. අසංකීර්තියානං අසංකීර්තියානං
ධම්මානං අනන්තරපව්වයෙන පව්වයො. මග්ගා ඵලස්ස, ඵලං
ඵලස්ස අනන්තරපව්වයෙන පව්වයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස අනන්තරපත්තයෙන පත්තයො: ඵලං වුට්ඨානස්ස අනන්තර-පත්තයෙන පත්තයො.

සංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස සමනන්තරපත්තයෙන පත්තයො, සහජාතපත්තයෙන පත්තයො, අඤ්ඤ-මඤ්ඤපත්තයෙන පත්තයො, නිස්සයපත්තයෙන පත්තයො, උපනිස්සය-පත්තයෙන පත්තයො: ආරම්භප්පනිස්සයො අනන්තරුපනිස්සයො. පකතුපනිස්සයො, පකතුපනිස්සයො: රාගං උපනිස්සාය පානං හනති, සංඝං භික්ඛු, දෙසං උපනිස්සාය පාණං හනති, සංඝං භික්ඛු, රාගො පඤ්ඤා රාගස්ස පඤ්ඤාය උපනිස්සයපත්තයෙන පත්තයො, පාණාති-පාතො පාණාතිපාතස්ස උපනිස්සයපත්තයෙන පත්තයො. නියතමිච්ඡා-දිට්ඨි නියතමිච්ඡාදිට්ඨියා උපනිස්සයපත්තයෙන පත්තයො.

සංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස උපනිස්සයපත්තයෙන පත්තයො: අනන්තරුපනිස්සයො, පකතුපනිස්සයො, පකතුපනිස්සයො: රාගං උපනිස්සාය දුකං දෙති. සීලං සමාදියති, උපොසථකමිං කරොති. ඤානං විපස්සනං අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති, පඤ්ඤා උපනිස්සාය දුකං දෙති සමාපත්තිං උප්පාදෙති, රාගො පඤ්ඤා සද්ධාය, කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස, උපනිස්සයපත්තයෙන පත්තයො. පාණං හනත්වා තස්ස පටිඝාතඤ්ඤා දුකං දෙති, සීලං සමාදියති. උපොසථකමිං කරොති, ඤානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, අභිඤ්ඤං උප්පා-දෙති, සමාපත්තිං උප්පාදෙති, සංඝං භික්ඛු තස්ස පටිඝා-තඤ්ඤා දුකං දෙති, සීලං සමාදියති. උපොසථකමිං කරොති, අකුසලං කමිං විපාකස්ස උපනිස්සයපත්තයෙන පත්තයො.

සංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස උපනිස්සයපත්තයෙන පත්තයො: පකතුපනිස්සයො රාගං උපනිස්සාය මග්ගං උප්පාදෙති, ඵලසමාපත්තිං සමාපජ්ජති, දෙසං පඤ්ඤා උපනිස්සාය මග්ගං උප්පාදෙති, ඵලසමාපත්තිං සමාපජ්ජති, රාගො පඤ්ඤා මග්ගස්ස ඵලසමාපත්තියා උපනිස්සයපත්තයෙන පත්තයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස උපනිස්සයපත්තයෙන පත්තයො: ආරම්භප්පනිස්සයො අනන්තරුපනිස්සයො පකතුපනිස්සයො. පකතුපනිස්සයො: සද්ධා උපනිස්සාය දුකං දෙති, සමාපත්තිං උප්පාදෙති, සීලං සුතං වාගං පඤ්ඤං කායිකං සුඛං කායිකං දුක්ඛං උතුං භොජනං භෙත්තාසනං උපනිස්සාය දුකං දෙති, සමාපත්තිං උප්පාදෙති, සද්ධා භෙත්තාසනං

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සද්ධාය, කායිකසස සුඛසස උපනිසසයපච්චයෙන පච්චයො, කුසලං කම්මං වීජාකසස උපනිසසයපච්චයෙන පච්චයො, පඨමසස ක්කානසස පරිකම්මං පඨමසස ක්කානසස, ආකිඤ්ඤකුසලනං නෙවසඤ්ඤනාසඤ්ඤයතනසස.

අසංකීර්ථයංසංකීර්ථයොකො ධම්මො සංකීර්ථයංසංකීර්ථයොකසස ධම්මසස උපනිසසයපච්චයෙන පච්චයො: ආරම්භණුපනිසසයො අනන්තරුපනිසසයො පකතූපනිසසයො, පකතූපනිසසයො: සද්ධං උපනිසසාය මානං ජප්පෙති, දිට්ඨිං ගණනාති, සීලං සෙනාසනං උපනිසසාය පාණං හනති, සඛං භිදුති, සද්ධා සෙනාසනං රාගසස පඤ්ඤාය උපනිසසය පච්චයෙන පච්චයො.

අසංකීර්ථයංසංකීර්ථයොකො ධම්මො අසංකීර්ථයංසංකීර්ථයොකසස ධම්මසස උපනිසසයපච්චයෙන පච්චයො: අනන්තරුපනිසසයො පකතූපනිසසයො. පකතූපනිසසයො පඨමසස මග්ගසස පරිකම්මං පඨමසස මග්ගසස දුතියසස තතියසස චතුස්සස මග්ගසස උපනිසසය පච්චයෙන පච්චයො.

අසංකීර්ථයංසංකීර්ථයොකො ධම්මො අසංකීර්ථයංසංකීර්ථයොකසස ධම්මසස උපනිසසයපච්චයෙන පච්චයො: ආරම්භණුපනිසසයො, අනන්තරුපනිසසයො, පකතූපනිසසයො. පකතූපනිසසයො: පඨමො මග්ගො දුතියසස මග්ගසස, දුතියො මග්ගො තතියසස මග්ගසස, තතියො මග්ගො චතුස්සස මග්ගසස, චතුස්සො මග්ගො ඵලසමාපත්තියා උපනිසසයපච්චයෙන පච්චයො.

අසංකීර්ථයංසංකීර්ථයොකො ධම්මො අසංකීර්ථයංසංකීර්ථයොකසස ධම්මසස උපනිසසයපච්චයෙන පච්චයො, ආරම්භණුපනිසසයො, අනන්තරුපනිසසයො, පකතූපනිසසයො, පකතූපනිසසයො: අරියා මග්ගං උපනිසසාය අනුප්පන්නං සමාපත්තිං උප්පාදෙත්ති, උප්පන්නං සමාපත්ති, සමාපජ්ජන්ති, සඛාරෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො වීජසසන්ති, මග්ගො අරියානං අඤ්ඤාපටිපත්තිදය, ධම්ම නිරුත්ති පටිභාන ධානා-ධානකොසලාසස උපනිසසයපච්චයෙන පච්චයො, ඵලසමාපත්ති කායිකසස සුඛසස උපනිසසයපච්චයෙන පච්චයො.

අසංකීර්ථයංසංකීර්ථයොකො ධම්මො අසංකීර්ථයංසංකීර්ථයොකසස ධම්මසස පුරෙජානපච්චයෙන පච්චයො: ආරම්භණු පුරෙජානං, චත්ථි පුරෙජානං, ආරම්භණුපුරෙජානං චත්ථි අනිච්චතො දුක්ඛතො අනත්තතො වීජසසන්ති, සොනං සානං ජිව්හං කායං රූපෙ සද්දං, ගණ්ඨ රසෙ චොච්චධෙධ චත්ථි අනිච්චතො දුක්ඛතො අනත්තතො වීජසසන්ති, දිට්ඨන්ත චත්ථිනා රූපං පසසන්ති, දිඤ්ඤාය සොනධාතුයා සද්දං සුණාති,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

රූපායනනං වක්ඛුච්ඡිකුසුණසංඝං, ඵොට්ඨබ්බායනනං කායච්ඡිකුසුණසංඝං පුරෙජාතං වක්ඛුපුරෙජාතං වක්ඛුච්ඡිකුසුණසංඝං, කායායනනං කායච්ඡිකුසුණසංඝං පුරෙජාතපඤ්ඤායෙන පව්වයො. වක්ඛු අසංකිලිට්ඨසංකිලෙසිකානං ඛන්ධානං පුරෙජාතපඤ්ඤායෙන පව්වයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකසංඝං ධම්මසංඝං පුරෙජාතපඤ්ඤායෙන පව්වයො: ආරම්භණං පුරෙජාතං, වක්ඛු පුරෙජාතං, ආරම්භණං පුරෙජාතං: වක්ඛු අසංඝාදෙනි, අභිනාදෙනි, තං ආරඛ්ඨා රාගො උප්පජ්ජති, දොමනසංඝං උප්පජ්ජති, භොතං. -පෙ- ඵොට්ඨබ්බෙ වක්ඛු. අසංඝාදෙනි, අභිනාදෙනි, තං ආරඛ්ඨා රාගො උප්පජ්ජති, දොමනසංඝං උප්පජ්ජති, වක්ඛුපුරෙජාතං: සංකිලිට්ඨසංකිලෙසිකානං ඛන්ධානං පුරෙජාතපඤ්ඤායෙන පව්වයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකසංඝං ධම්මසංඝං පුරෙජාතපඤ්ඤායෙන පව්වයො: වක්ඛු අසංකිලිට්ඨඅසංකිලෙසිකානං ඛන්ධානං පුරෙජාතපඤ්ඤායෙන පව්වයො.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකසංඝං ධම්මසංඝං පච්ජාජාතපඤ්ඤායෙන පව්වයො: පච්ජාජාතා සංකිලිට්ඨසංකිලෙසිකා ඛන්ධානං පුරෙජාතසංඝං ඉමසංඝං කායසංඝං පච්ජාජාතපඤ්ඤායෙන පව්වයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකසංඝං ධම්මසංඝං පච්ජාජාතපඤ්ඤායෙන පව්වයො: පච්ජාජාතා අසංකිලිට්ඨසංකිලෙසිකා ඛන්ධානං පුරෙජාතසංඝං ඉමසංඝං කායසංඝං පච්ජාජාතපඤ්ඤායෙන පව්වයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකසංඝං ධම්මසංඝං පච්ජාජාතපඤ්ඤායෙන පව්වයො: පච්ජාජාතා අසංකිලිට්ඨඅසංකිලෙසිකා ඛන්ධානං පුරෙජාතසංඝං ඉමසංඝං කායසංඝං පච්ජාජාතපඤ්ඤායෙන පව්වයො.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකසංඝං ධම්මසංඝං ආසෙවනපඤ්ඤායෙන පව්වයො: පුරිමා පුරිමා සංකිලිට්ඨසංකිලෙසිකා ඛන්ධානං පච්ඡමානං පච්ඡමානං සංකිලිට්ඨසංකිලෙසිකානං ඛන්ධානං ආසෙවනපඤ්ඤායෙන පව්වයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකසංඝං ධම්මසංඝං ආසෙවනපඤ්ඤායෙන පව්වයො: පුරිමා පුරිමා -පෙ- අනුලොමං ගොත්‍රභුසංඝං, අනුලොමං වොදනසංඝං ආසෙවනපඤ්ඤායෙන පව්වයො:

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අසංකිලිච්ඡයංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡයංකිලෙසිකසස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: ගොත්‍රභූ මිඟ්ඟස්ස, වොද්ඨං මහාස්ස ආසෙවනපච්චයෙන පච්චයො.

සංකීර්ථය සංකීර්තෙ සි තො ධම්මෝ සංකීර්ථය සංකීර්තෙ සි කස්ස ධම්මස්ස
කල්ප පවුල යෙන පවුල යො: සංකීර්ථය සංකීර්තෙ සි කා වෙන නා සම්පයුත්ත-
කානං බන්ධානං කම්ම පවුල යෙන පවුල යො.

සංකීර්ථසංකීරෙසිකො ධම්මො අසංකීර්ථසංකීරෙසිකසස
ධම්මසස කම්මපච්චයෙන පච්චයො: සහජාතා නානාබණ්ඩා සහජාතා
සංකීර්ථසංකීරෙසිකා වෙනතා වික්කසමුට්ඨානානං රූපානං කම්ම-
පච්චයෙන පච්චයො. නානාබණ්ඩා සංකීර්ථසංකීරෙසිකා වෙනත,
විපාකානං ඛන්ධානං කට්ඨනා ව රූපානං කම්මපච්චයෙන පච්චයො.

සංකීර්ථය සංකීර්ථ සිකා ධර්මා සංකීර්ථය සංකීර්ථ කසස ව
අසංකීර්ථය සංකීර්ථ සික සස ධර්ම සස ව කම්පවරයෙන පවරයො:
සංකීර්ථය සංකීර්ථ සිකා වෙනනා සම්පයුතතානං ඛණ්ඩානං චිත-
සම්ප්‍රධානානං ව රූපානං කම්පවරයෙන පවරයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකසස
ධම්මසස කම්මපච්චයෙන පච්චයො: සහජාතා: නානාචේකා, සහජාතා
අසංකිලිට්ඨසංකිලෙසිකා චේතනා සම්පයුත්තකානං ඛ්‍යාතං විතත-
සමුට්ඨානානං ච රූපානං කම්මපච්චයෙන පච්චයො. නානාචේකා
අසංකිලිට්ඨසංකිලෙසිකා චේතනා විපාකානං ඛ්‍යාතං කට්ඨනා ච
රූපානං කම්මපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: සහජාතා නානාබිණිකා සහජාතා අසංකිලිට්ඨඅසංකිලෙසිකා වෙනනා සම්පයුත්තකානං ඛ්‍යාතං කම්ම පච්චයෙන පට්චයො. නානාබිණිකා අසංකිලිට්ඨඅසංකිලෙසිකා වෙනනා විපාකානං අසංකිලිට්ඨඅසංකිලෙසිකානං ඛ්‍යාතං කම්මපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකසස
ධම්මසස කම්මපත්තයෙන පත්තයො: සහජාතා අසංකිලිට්ඨඅසංකි-
ලෙසිකා චෙතනා විතසයමුට්ඨානානං රූපානා කම්මපත්තයෙන
පත්තයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨස කිලෙසිකස්ස ච
අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ච ධම්මස්ස කම්මපට්ටයෙන පච්චයො:

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සහජාතා අසංකිලිට්ඨඅසංකිලෙසිකා වෙනනා සමපයුත්තකානං ඛන්ධානං විත්තසමුට්ඨානානං ච රූපානං කම්මපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො අසංකිලිට්ඨසංකිලෙසිකො එකො ඛන්ධො තිණ්ණනං ඛන්ධානං විත්තසමුට්ඨානානං ච රූපානං විපාකපච්චයෙන පච්චයො, දෙඛ ඛන්ධා ද්විතං ඛන්ධානං, පටිසන්ධිකතණ අසංකිලිට්ඨසංකිලෙසිකො එකො ඛන්ධො තිණ්ණනං ඛන්ධානං කට්ඨනා ච රූපානං විපාකපච්චයෙන පච්චයො, දෙඛ ඛන්ධා ද්විතං ඛන්ධානං, ඛන්ධා චජ්ඣස්ස විපාකපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො අසංකිලිට්ඨඅසංකිලෙසිකො එකො ඛන්ධො තිණ්ණනං ඛන්ධානං විපාක පච්චයෙන පච්චයො, දෙඛ ඛන්ධා ද්විතං ඛන්ධානං.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකා අසංකිලිට්ඨඅසංකිලෙසිකා ඛන්ධා විත්තසමුට්ඨානානං රූපානං විපාකපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ච ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො. අසංකිලිට්ඨඅසංකිලෙසිකො එකො ඛන්ධො තිණ්ණනං ඛන්ධානං විත්තසමුට්ඨානානං ච රූපානං විපාකපච්චයෙන පච්චයො: දෙඛ ඛන්ධා -පෙ-.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො: තිණි.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො: අසංකිලිට්ඨසංකිලෙසිකා ආහාරා සමපයුත්තකානං ඛන්ධානං විත්තසමුට්ඨානානං ච රූපානං ආහාර-පච්චයෙන පච්චයො, පටිසන්ධිකතණ කබලිකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨඅසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො: තිණි.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: තිණි.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධරෙඨිං අසංකිලිට්ඨසංකිලෙසිකස්ස
ධර්මස්ස ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: අසංකිලිට්ඨසංකිලෙසිකා ඉන්ද්‍රියා
යමප්පුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රියපච්ච-
යෙන පච්චයො: පටිසංධිකඛණෙ වක්ඛුන්ද්‍රියං වක්ඛුවිඤ්ඤණස්ස
කායින්ද්‍රියං කායවිඤ්ඤණස්ස, ඉන්ද්‍රියපච්චයෙන පච්චයො, රූපජීවිතීන්ද්‍රියං
කච්ඡනා රූපානං ඉන්ද්‍රියපච්චයෙන පච්චයො:

අසංකිලිට්ඨඅසංකලපිකො ධර්මො -පෙ- තීණි.

සංකීර්තසංකීර්තෙසිකො ධර්මො සංකීර්තසංකීර්තෙසිකසස
 ධර්මසස කුමාරපර්වයෙන පර්වයො. මහාපර්වයෙන පර්වයො,
 සමුද්ගතපර්වයෙන පර්වයො: -පෙ-.

සංකීර්තිය සංකීර්තියකො ධර්මයා අසංකීර්තිය සංකීර්තියක සස
ධර්මය සංකීර්තියක පවතින පවතිනො: සහජාතං පච්ඡාජාතං සහජාතා
සංකීර්තිය සංකීර්තියකා ඛණ්ඩා චිත්තසම්ප්ප්පාදානානං රූපානං විසංයුක්ත-
පවතින පවතිනො, පච්ඡාජාතා සංකීර්තිය සංකීර්තියකා ඛණ්ඩා පුරෙ-
ජාතසස ඉමං කායසස විසංයුක්තපවතින පවතිනො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධර්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධර්මස්ස විප්පයුත්තපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං පච්ජාජාතං. සහජාතා: අසංකිලිට්ඨසංකිලෙසිකා ඛණ්ඩා විත්තසමුට්ඨානානං රූපානං විප්පයුත්තපච්චයෙන පච්චයො, පච්චිකම්මකම්මණං අසංකිලිට්ඨසංකිලෙසිකා ඛණ්ඩා කට්ඨනා ව රූපානං විප්පයුත්තපච්චයෙන පච්චයො, ඛණ්ඩා වත්තියං, වත්ති ඛණ්ඩානං විප්පයුත්තපච්චයෙන පච්චයො, පුරෙජාතං චක්ඛායතනං චක්ඛුවිඤ්ඤායස්ස ණං, කායායතනං කායවිඤ්ඤායස්ස, විප්පයුත්තපච්චයෙන, වත්ති අසංකිලිට්ඨසංකිලෙසිකානං ඛණ්ඩානං විප්පයුත්තපච්චයෙන පච්ජාජාතා අසංකිලිට්ඨසංකිලෙසිකා ඛණ්ඩා පුරෙජාතස්ස ඉම්මස්ස කායස්ස විප්පයුත්තපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසික සස
ධම්මෙසු විප්ලයානතපච්චයෙන, පුරෙජානං චක්ඛු සංකිලිට්ඨසංකිලෙසිකානං
ඛන්ධානං විප්ලයානතපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස විප්පයුක්ඛපච්චයෙන පච්චයො: පුරෙණානං වත්ථි අසංකිලිට්ඨ- අසංකිලෙසිකානං ඛක්ඛානං විප්පයුක්ඛපච්චයෙන පච්චයො.

අසංකීර්ථය අසංකීලෙසිතො ධම්මො අසංකීර්ථය සංකීලෙසිතස්ස ධම්මස්ස විප්ලයානතපත්තයෙන පට්ඨයො; සහජාතං පථ්ජාජාතං. සහජාතා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අසංකිලිට්ඨඅසංකිලෙසිකා ඛණ්ඩා වින්තසමුට්ඨානානං රූපානං විපජ්ජන්ත-
පච්චයෙන, පච්ඡාජානා අසංකිලිට්ඨඅසංකිලෙසිකා ඛණ්ඩා පුරෙජානස්ස
ඉමස්ස කායස්ස විපජ්ජන්තපච්චයෙන පච්චයො.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස
ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සංකිලිට්ඨසංකිලෙසිකො එකො
බ්බෙකා තිණ්ණන්නං ඛණ්ඩානං අත්ථිපච්චයෙනපච්චයො.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස
ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජානං පච්ඡාජානං, සහජානා
සංකිලිට්ඨ සංකිලෙසිකා ඛණ්ඩා වින්තසමුට්ඨානානං රූපානං අත්ථි-
පච්චයෙන පච්චයො: පච්ඡාජානා සංකිලිට්ඨසංකිලෙසිකා කණ්ඩා පුරෙ-
ජානස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස ච
අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ච ධම්මස්ස අත්ථිපථයෙන පච්චයො:
සංකිලිට්ඨසංකිලෙසිකො එකො බ්බෙකා තිණ්ණන්නං ඛණ්ඩානං වින්ත-
සමුට්ඨානානං ච රූපානං අත්ථිපච්චයෙන පච්චයො. දෙව ඛණ්ඩා
-පෙ-.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො අසංකිලිට්ඨසංකිලෙසිකස්ස
ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජානං පුරෙජානං පච්ඡාජානං
ආහාරං ඉද්දියං. සහජානො අසංකිලිට්ඨසංකිලෙසිකො එකො බ්බෙකා
තිණ්ණන්නං ඛණ්ඩානං වින්තසමුට්ඨානානං ච රූපානං අත්ථිපච්චයෙන
පච්චයො: පටිසංදධිකඛණේ අසංකුසලානානං එකං මහාභූතං
තිණ්ණන්නං මහාභූතානං අත්ථිපච්චයෙන පච්චයො. -පෙ- පුරෙජානං
ච කඬුං අනිච්චතො දුක්ඛතො අනන්තතො විපස්සති, සොනං -පෙ- කායං
රූපෙ, ඵොට්ඨබ්බෙ චන්ද්‍රිං අනිච්චතො දුක්ඛතො අනන්තතො විපස්සති,
දිබ්බෙන චකඬුනා රූපං පස්සති, දිබ්බාය සොනධාතුයා සඤ්ඤා පුණාති,
රූපායතනං චකඬුවිඤ්ඤාණස්ස, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස,
අත්ථිපච්චයෙන චකඬායතනං චකඬුවිඤ්ඤාණස්ස, කායායතනං කායවිඤ්ඤා-
ණස්ස, චන්ද්‍රිං අසංකිලිට්ඨසංකිලෙසිකානං ඛණ්ඩානං අත්ථිපච්චයෙන පච්ඡා-
ජානා අසංකිලිට්ඨසංකිලෙසිකා ඛණ්ඩා පුරෙජානස්ස ඉමස්ස කායස්ස
අත්ථිපච්චයෙන, කබලිකාරො ආහාරො ඉමස්ස කායස්ස, රූපථිවිතිද්දියං
කට්ඨකා රූපානං අත්ථිපච්චයෙන පච්චයො.

අසංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨසංකිලෙසිකස්ස
ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: පුරෙජානං චකඬුං අස්සාදෙති,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අභිනාදනී, නං ආරභ්‍ය රාගෝ උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, වජ්ඣං අස්සාදෙති. වජ්ඣං සංකීර්තියංකීලෙසිකානං ඛණ්ඩානං අත්තිපච්චයෙන පච්චයො.

අසංකීර්තියංකීලෙසිකො ධම්මො අසංකීර්තියඅසංකීලෙසිකස්ස ධම්මස්ස අත්තිපච්චයෙන පච්චයො: පුරෙජානං වජ්ඣං අසංකීර්තියඅසංකීලෙසිකානං ඛණ්ඩානං අත්තිපච්චයෙන පච්චයො.

අසංකීර්තියඅසංකීලෙසිකො ධම්මො අසංකීර්තියඅසංකීලෙසිකස්ස ධම්මස්ස අත්තිපච්චයෙන පච්චයො: අසංකීර්තියඅසංකීලෙසිකො එකො ඛණ්ඩා තිණ්ණනගා ඛණ්ඩානං අත්තිපච්චයෙන පච්චයො.

අසංකීර්තියඅසංකීලෙසිකො ධම්මො අසංකීර්තියඅසංකීලෙසිකස්ස ධම්මස්ස අත්තිපච්චයෙන පච්චයො: සහජානං පච්ජාජානං, සහජානා අසංකීර්තිය අසංකීලෙසිකා ඛණ්ඩා වික්කසමුට්ඨානානං රූපානං අත්තිපච්චයෙන පච්චයො. පච්ජාජානා අසංකීර්තියඅසංකීලෙසිකා ඛණ්ඩා පුරෙජානස්ස ඉමස්ස කායස්ස අත්තිපච්චයෙන පච්චයො.

අසංකීර්තියඅසංකීලෙසිකො ධම්මො අසංකීර්තියඅසංකීලෙසිකස්ස ව අසංකීර්තියඅසංකීලෙසිකස්ස ව ධම්මස්ස අත්තිපච්චයෙන පච්චයො: අසංකීර්තිය අසංකීලෙසිකො එකො ඛණ්ඩා තිණ්ණනගා ඛණ්ඩානං වික්කසමුට්ඨානානං ව රූපානං අත්තිපච්චයෙන පච්චයො.

අසංකීර්තියඅසංකීලෙසිකො ව අසංකීර්තියඅසංකීලෙසිකො ව ධම්මො අසංකීර්තියඅසංකීලෙසිකස්ස ධම්මස්ස අත්තිපච්චයෙන පච්චයො: සහජානං පච්ජාජානං ආහාරං ඉන්ද්‍රියං. සහජානා අසංකීර්තියඅසංකීලෙසිකා ඛණ්ඩා ව මහාභූතා ව වික්කසමුට්ඨානානං රූපානං අත්තිපච්චයෙන පච්චයො. පච්ජාජානා අසංකීර්තිය අසංකීලෙසිකා ඛණ්ඩා ව කබළිකාරො ආහාරො ව ඉමස්ස කායස්ස අත්තිපච්චයෙන පච්චයො. පච්ජාජානා අසංකීර්තිය සංකීලෙසිකා ඛණ්ඩා ව රූපජීවිතින්ද්‍රියං ව කට්ඨකාරූපානං අත්තිපච්චයෙන පච්චයො.

අසංකීර්තියඅසංකීලෙසිකො ව අසංකීර්තියඅසංකීලෙසිකො ව ධම්මො අසංකීර්තියඅසංකීලෙසිකස්ස ධම්මස්ස අත්තිපච්චයෙන පච්චයො: සහජානං පුරෙජානං - සහජානො අසංකීර්තියඅසංකීලෙසිකො එකො ඛණ්ඩා ව වජ්ඣං ව තිණ්ණනගා ඛණ්ඩානං අත්තිපච්චයෙන පච්චයො.

සංකීර්තියඅසංකීලෙසිකො ව අසංකීර්තියඅසංකීලෙසිකො ව ධම්මො සංකීර්තියඅසංකීලෙසිකස්ස ධම්මස්ස අත්තිපච්චයෙන පච්චයො; සහජානං

පුරෙජානං, සහජානො සංකිලිට්ඨ සංකිලෙසිකො ඵකො ඛන්ධො ච
චන්ද්‍රි ච තිණ්ණිකං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො. දෙව
ඛන්ධා -පෙ-

සංකිලිට්ඨසංකිලෙසිකො ච අසංකිලිට්ඨසංකිලෙසිකො ච ධම්මා
අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො; සහජානං
පච්ජාජානං ආහාරං ඉන්ද්‍රියං, සහජානා සංකිලිට්ඨසංකිලෙසිකා ඛන්ධා
ච මහාභූතා ච වික්කසම්මුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන පච්චයො,
පච්ජාජානා සංකිලිට්ඨසංකිලෙසිකා ඛන්ධා ච කබලීකාරො ආහාරො
ච පුරෙජානස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො. පච්ජාජානා
සංකිලිට්ඨසංකිලෙසිකා ඛන්ධා ච රූපජීවිතින්ද්‍රියං ච කට්ඨනා රූපානං
අත්ථිපච්චයෙන පච්චයො.

සංකිලිට්ඨසංකිලෙසිකො ධම්මො සංකිලිට්ඨ සංකිලෙසිකස්ස
ධම්මස්ස නත්ථිපච්චයෙන විගතපච්චයෙන අවිගතපච්චයෙන පච්චයො.

ගණනා

හෙතුයා සත්ත, ආරම්භණේ ඡ, අධිපතියා අට්ඨ, අනන්තරෙ සත්ත,
සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තීණි, නිස්සයෙ
තෙරස, උපනිස්සයෙ අට්ඨ, පුරෙජාතෙ තීණි, පච්ජාජාතෙ තීණි,
ආසෙවනෙ තීණි, කමමෙ සත්ත, විපාකෙ චත්තාරි, ආහාරෙ, ඉන්ද්‍රියෙ,
කුමානෙ, මග්ගෙ සත්ත, සමපයුතෙ තීණි, විපපයුතෙ පඤ්ඤ,
අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

හෙතුපච්චයා අධිපතියා චත්තාරි, සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤ
තීණි, නිස්සයෙ සත්ත, විපාකෙ චත්තාරි, ඉන්ද්‍රියෙ, මග්ගෙ චත්තාරි,
සමපයුතෙ තීණි, විපපයුතෙ තීණි, අත්ථියා අවිගතෙ සත්ත.

හෙතු සහජාත නිස්සය අත්ථි අවිගතනති සත්ත, හෙතු සහජාත
අඤ්ඤමඤ්ඤ නිස්සය අත්ථි අවිගතනති තීණි, හෙතු සහජාත අඤ්ඤ-
මඤ්ඤ නිස්සය සමපයුතෙ අත්ථි අවිගතනති තීණි, හෙතු සහජාත
නිස්සය විපපයුතෙ අත්ථි අවිගතනති තීණි, හෙතු සහජාත නිස්සය
විපාක අත්ථි අවිගතනති චත්තාරි, හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ
නිස්සය විපාක අත්ථි අවිගතනති දෙව, හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ
නිස්සය විපාක සමපයුතෙ අත්ථි අවිගතනති දෙව, හෙතු සහජාත
නිස්සය විපාක විපපයුතෙ අත්ථි අවිගතනති දෙව, හෙතු සහජාත
අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විපපයුතෙ අත්ථි අවිගතනති එකං.

(යථා කුසලානුකූලෙ එවං විඤ්ඤානෙ.)

අනුලෝම.

සංකිලිච්ඡා සංකිලෙසිකො ධම්මො සංකිලිච්ඡා සංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: සහජාත උපනික්ඛයපච්චයෙන පච්චයො. -පෙ-.

සංකිලිච්ඡා සංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා සංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන උපනික්ඛය පච්චයෙන පච්ඡාජාතපච්චයෙන කම්මපච්චයෙන පච්චයො. -පෙ-.

සංකිලිච්ඡා සංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා අසංකිලෙසිකස්ස ධම්මස්ස උපනික්ඛයපච්චයෙන පච්චයො, -පෙ-.

සංකිලිච්ඡා සංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා සංකිලෙසිකස්ස ච අසංකිලිච්ඡා අසංකිලෙසිකස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො. -පෙ-.

අසංකිලිච්ඡා සංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා සංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනික්ඛයපච්චයෙන, පුරෙජාතපච්චයෙන, පච්ඡාජාතපච්චයෙන, කම්මපච්චයෙන, ආහාර-පච්චයෙන ඉන්ද්‍රියපච්චයෙන පච්චයො.

අසංකිලිච්ඡා සංකිලෙසිකො ධම්මො සංකිලිච්ඡා සංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, උපනික්ඛයපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො.

අසංකිලිච්ඡා සංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා සංකිලෙසිකස්ස ධම්මස්ස උපනික්ඛයපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො.

අසංකිලිච්ඡා අසංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා අසංකිලෙසිකස්ස ධම්මස්ස සහජාතපච්චයෙන, උපනික්ඛයපච්චයෙන පච්චයො.

අසංකිලිච්ඡා අසංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා අසංකිලෙසිකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනික්ඛයපච්චයෙන, පච්ඡාජාතපච්චයෙන පච්චයො.

අසංකිලිච්ඡා අසංකිලෙසිකො ධම්මො අසංකිලිච්ඡා සංකිලෙසිකස්ස ච අසංකිලිච්ඡා අසංකිලෙසිකස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො.

අසංකිලිච්ඡා සංකිලෙසිකො ච අසංකිලිච්ඡා අසංකිලෙසිකො ච ධම්මො අසංකිලිච්ඡා සංකිලෙසිකස්ස ධම්මස්ස සහජාතං පච්ඡාජාතං ආහාරං ඉන්ද්‍රියං.

අසංකිලිට්ඨසංකිලෙසිකො ව අසංකිලිට්ඨඅසංකිලෙසිකො ව ධම්මො
අසංකිලිට්ඨඅසංකිලෙසිකස්ස ධම්මස්ස සහජාතං පුරෙජාතං.

සංකිලිට්ඨසංකිලෙසිකො ව අසංකිලිට්ඨසංකිලෙසිකො ව ධම්මො
සංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස සහජාතං පුරෙජාතං.

සංකිලිට්ඨසංකිලෙසිකො ව අසංකිලිට්ඨසංකිලෙසිකො ව ධම්මො
අසංකිලිට්ඨසංකිලෙසිකස්ස ධම්මස්ස සහජාතං පච්ඡාජාතං ආහාරං
ඉන්ද්‍රියං.

ගණනා

න හෙතුයා චූද්දස, න ආරම්භණෙ චූද්දස, න අධිපතියා චූද්දස,
න අනන්තරෙ චූද්දස, න සමනන්තරෙ චූද්දස, න සහජාතෙ දස,
න අඤ්ඤමඤ්ඤ දස, න නික්ඛයෙ දස, න උපනික්ඛයෙ තෙරස,
න පුරෙජාතෙ ආදස, න පච්ඡාජාතෙ චූද්දස, න ආසෙවනෙ - න
කම්මෙ - න වීජාකෙ චූද්දස, න ආහාරෙ - න ඉන්ද්‍රියෙ - න ක්කානෙ -
න මග්ගෙ චූද්දස, න සමපයුක්කෙ දස, න විපයුක්කෙ අට්ඨ, නො
නක්ඛියා චූද්දස, නො වීගතෙ චූද්දස, නො අවිගතෙ අට්ඨ.

න හෙතුපච්චයා න ආරම්භණෙ චූද්දස, (සංඛින්නං.)

(යථා කුසලප්‍රතිකෙ පච්චතීය ගණනා, එවං ගණෙතඛං.)

පච්චතීයං.

හෙතුපච්චයා න ආරම්භණෙ සත්ත, න අධිපතියා, න අනන්තරෙ,
න සමනන්තරෙ සත්ත, න අඤ්ඤමඤ්ඤ තීණි, න උපනික්ඛයෙ,
න පුරෙජාතෙ, න පච්ඡාජාතෙ, න ආසෙවනෙ, න කම්මෙ, න
වීජාකෙ, න ආහාරෙ, න ඉන්ද්‍රියෙ, න ක්කානෙ සත්ත, න මග්ගෙ
සත්ත, න සමපයුක්කෙ තීණි, න විපයුක්කෙ තීණි, නො නක්ඛියා
සත්ත, නො වීගතෙ සත්ත.

හෙතු සහජාත නික්ඛය අතී අවිගතතති න ආරම්භණෙ සත්ත,
(සංඛින්නං.)

(යථා කුසලප්‍රතිකෙ අනුලොම පච්චතීය ගණනා විභක්තා එවං
විභජිතඛං.)

අනුලොම පච්චතීය.

න හෙතුපච්චයා ආරම්භණෙ ඡ, අධිපතියා අට්ඨ, අනන්තරෙ
සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තීණි,
නික්ඛයෙ තෙරස, උපනික්ඛයෙ අට්ඨ, පුරෙජාතෙ තීණි, පච්ඡාජාතෙ තීණි,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආසෙවනෙ තීණි, කලෙම සත්ත, විපාකෙ වත්තාරි, ආහාරෙ ඉන්ද්‍රියෙ ක්කානෙ මග්ගෙ සත්ත, සමපයුතෙ තීණි, විපපයුතෙ පක්ඛි, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස.

න හෙතුපච්චයා න ආරම්භණපච්චයා අධිපතියා සත්ත, (සංඛිතං.)

(යථා කුසලතතිකෙ පච්චතියානුලොමගණනා විහත්තා එවං විහජිතඛං.)

පච්චතියානුලොමං.

සංකීර්ථයන්තිකං නිධිතං.

විතකකන්තිකං

සවිතකකසවිචාරං ධම්මං පටිච්ච සවිතකකසවිචාරො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා : සවිතකකසවිචාරං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, ඉද්ධං ඛන්ධෙ පටිච්ච ඉද්ධං ඛන්ධා, පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, ඉද්ධං ඛන්ධෙ පටිච්ච ඉද්ධං ඛන්ධා.

සවිතකකසවිචාරං ධම්මං පටිච්ච අවිතකකවිචාරමනෙතො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා : සවිතකකසවිචාරෙ ඛන්ධෙ පටිච්ච විතකෙකා, පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරෙ ඛන්ධෙ පටිච්ච විතකෙකා.

සවිතකක සවිචාරං ධම්මං පටිච්ච අවිතකකඅවිචාරො ධම්මො උපපජ්ජති හෙතුපච්චයා : සවිතකකසවිචාරෙ ධම්මෙ පටිච්ච විතසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරෙ ඛන්ධෙ පටිච්ච කට්ඨනා රූපං.

සවිතකකසවිචාරං ධම්මං පටිච්ච සවිතකකසවිචාරො ච අවිතකක-අවිචාරො ච ධම්මො උපපජ්ජති හෙතුපච්චයා : සවිතකකසවිචාරං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා විතසමුට්ඨානාඤ්ඤි රූපං, ඉද්ධං ඛන්ධෙ පටිච්ච ඉද්ධං ඛන්ධා විතසමුට්ඨානාඤ්ඤි රූපං, පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා කට්ඨනා ච රූපං; ඉද්ධං ඛන්ධෙ පටිච්ච ඉද්ධං ඛන්ධා කට්ඨනා ච රූපං.

සවිතකකසවිචාරං ධම්මං පටිච්ච අවිතකකවිචාරමනෙතො ච අවිතකකඅවිචාරො ච ධම්මො උපපජ්ජති හෙතුපච්චයා : සවිතකක-සවිචාරෙ ඛන්ධෙ පටිච්ච විතකෙකා විතසමුට්ඨානාඤ්ඤි රූපං, පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරෙ ඛන්ධෙ පටිච්ච විතකෙකා කට්ඨනා ච රූපං.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව අවිතකක-
ව්වාරමනෙතා ව ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා : සවිතකකසව්වාරං
එකං බන්ධං පටිච්ච නයො බන්ධා විතකෙතා ව, දො ඛන්ධෙ
පටිච්ච දො බන්ධා විතකෙතා ව, පටිසන්ධිකඛණේ සවිතකකසව්වාරං
එකං කන්ධං පටිච්ච නයො බන්ධා විතකෙතා ව, දො ඛන්ධෙ
පටිච්ච දො බන්ධා විතකෙතා ව.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව අවිතකක-
ව්වාරමනෙතා ව අවිතකකසව්වාරො ව ධම්මා උප්පජ්ජන්ති
හෙතුපච්චයා : සවිතකකසව්වාරං එකං බන්ධං පටිච්ච නයො බන්ධා
විතකෙතා ව විතසමුට්ඨානාඤ්ඤා රූපං, දො ඛන්ධෙ පටිච්ච දො
බන්ධා විතකෙතා ව විතසමුට්ඨානාඤ්ඤා රූපං, පටිසන්ධිකඛණේ
සවිතකකසව්වාරං එකං බන්ධං පටිච්ච නයො බන්ධා විතකෙතා ව
කට්ඨතා ව රූපං, දො ඛන්ධෙ පටිච්ච දො බන්ධා විතකෙතා ව
කට්ඨතා ව රූපං.

අවිතකකව්වාරමනං ධම්මං පටිච්ච අවිතකකව්වාරමනෙතා
ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා : අවිතකකව්වාරමනං එකං බන්ධං
පටිච්ච නයො බන්ධා, දො ඛන්ධෙ පටිච්ච දො බන්ධා,
පටිසන්ධිකඛණේ අවිතකකව්වාරමනං එකං බන්ධං පටිච්ච නයො
බන්ධා, දො ඛන්ධෙ පටිච්ච දො බන්ධා.

අවිතකකව්වාරමනං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ධම්මා
උප්පජ්ජන්ති හෙතුපච්චයා : විතකකං පටිච්ච සවිතකකසව්වාරො බන්ධා,
පටිසන්ධිකඛණේ විතකකං පටිච්ච සවිතකකසව්වාරො බන්ධා.

අවිතකකව්වාරමනං ධම්මං පටිච්ච අවිතකකසව්වාරො ධම්මා
උප්පජ්ජන්ති හෙතුපච්චයා : අවිතකකව්වාරමනෙතා බන්ධෙ පටිච්ච
ව්වාරො විතසමුට්ඨානාඤ්ඤා රූපං, විතකකං පටිච්ච විතසමුට්ඨානා-
රූපං, පටිසන්ධිකඛණේ අවිතකකව්වාරමනෙතා බන්ධෙ පටිච්ච ව්වාරො
කට්ඨතා ව රූපං, පටිසන්ධිකඛණේ විතකකං පටිච්ච කට්ඨතාරූපං.

අවිතකකව්වාරමනං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව
අවිතකකසව්වාරො ව ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා : විතකකං
පටිච්ච සවිතකකසව්වාරො ධම්මා විතසමුට්ඨානාඤ්ඤා රූපං, පටිසන්ධි-
කඛණේ විතකකං පටිච්ච සවිතකකසව්වාරො ධම්මා කට්ඨතා ව
රූපං.

අවිතකකව්වාරමනං ධම්මං පටිච්ච අවිතකකව්වාරමනෙතා ව
අවිතකකසව්වාරො ව ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා : අවිතකකං

විවාරමනං එකං බන්ධං පටිච්ච නයො බන්ධා විවාරො ව විනිසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධෙ පටිච්ච දො බන්ධා විවාරො ව විනිසමුට්ඨානඤ්ඤා රූපං, පටිසන්ධිකඛණේ අවිනිකා විවාරමනං එකං බන්ධං පටිච්ච නයො බන්ධා විවාරො ව කට්ඨා ව රූපං, දො ඛන්ධෙ පටිච්ච දො බන්ධා විවාරො ව කට්ඨා ව රූපං.

අවිනිකා අවිවාරං ධම්මං පටිච්ච අවිනිකා අවිවාරො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : අවිනිකා අවිවාරං එකං බන්ධං පටිච්ච නයො බන්ධා විනිසමුට්ඨානඤ්ඤා රූපං, දො ඛන්ධෙ පටිච්ච දො බන්ධා විනිසමුට්ඨානඤ්ඤා රූපං, විවාරං පටිච්ච විනිසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ අවිනිකා අවිවාරං එකං බන්ධං පටිච්ච නයො බන්ධා කට්ඨා ව රූපං, දො ඛන්ධෙ පටිච්ච දො බන්ධා කට්ඨා ව රූපං, පටිසන්ධිකඛණේ විවාරං පටිච්ච කට්ඨාරූපං, ඛන්ධෙ පටිච්ච වස්සු, වස්සුං පටිච්ච බන්ධා, විවාරං පටිච්ච වස්සු, වස්සුං පටිච්ච විවාරො, එකං මහාභූතං පටිච්ච නයො මහාභූතා, මහාභූතෙ පටිච්ච විනිසමුට්ඨානං රූපං කට්ඨාරූපං උපාදරූපං.

අවිනිකා අවිවාරං ධම්මං පටිච්ච සවිනිකා සවිවාරො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : පටිසන්ධිකඛණේ වස්සුං පටිච්ච සවිනිකා සවිවාරා බන්ධා.

අවිනිකා අවිවාරං ධම්මං පටිච්ච අවිනිකා විවාරමනො ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : විවාරං පටිච්ච අවිනිකා විවාරමනා බන්ධා, පටිසන්ධිකඛණේ විවාරං පටිච්ච අවිනිකා විවාරමනා බන්ධා, පටිසන්ධිකඛණේ වස්සුං පටිච්ච අවිනිකා විවාරමනා බන්ධා, පටිසන්ධිකඛණේ වස්සුං පටිච්ච විනිකෙකා.

අවිනිකා අවිවාරං ධම්මං පටිච්ච සවිනිකා සවිවාරො ව අවිනිකා අවිවාරො ව ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : පටිසන්ධිකඛණේ වස්සුං පටිච්ච සවිනිකා සවිවාරා බන්ධා, මහාභූතෙ පටිච්ච කට්ඨා රූපං.

අවිනිකා අවිවාරං ධම්මං පටිච්ච අවිනිකා විවාරමනො ව අවිනිකා අවිවාරො ව ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා : විවාරං පටිච්ච අවිනිකා විවාරමනා බන්ධා විනිසමුට්ඨානඤ්ඤා රූපං, පටිසන්ධිකඛණේ විවාරං පටිච්ච අවිනිකා විවාරමනා බන්ධා කට්ඨා ව රූපං, පටිසන්ධිකඛණේ වස්සුං පටිච්ච අවිනිකා විවාරමනා බන්ධා, මහාභූතෙ පටිච්ච කට්ඨා ව රූපං, පටිසන්ධිකඛණේ වස්සුං පටිච්ච විනිකෙකා, මහාභූතෙ පටිච්ච කට්ඨා රූපං, පටිසන්ධිකඛණේ වස්සුං පටිච්ච අවිනිකා විවාරමනා බන්ධා ව විවාරො ව.

අවිනිකකආවිචාරය. ධර්මය. පටිච්ච සවිතකකසවිචාරයා ව අවිනිකක-
විචාරමනෙතා ව ධර්මයා උපපජ්ජනති හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ
වත්තු. පටිච්ච සවිතකකසවිචාරයා බන්ධා ව විතකෙකා ව.

අවිනිකකආවිචාරය. ධර්මය. පටිච්ච සවිතකකසවිචාරයා ව අවිනිකක-
විචාරමනෙතා ව අවිනිකකආවිචාරයා ව ධර්මයා උපපජ්ජනති හෙතු-
පට්ඨයා: පටිසන්ධිකඛණේ වත්තු. පටිච්ච සවිතකකසවිචාරයා බන්ධා ව
විතකෙකා ව මහාභූතෙ පටිච්ච කටන්තා රූපං.

සවිතකකසවිචාරයා අවිනිකකආවිචාරයා ධර්මය. පටිච්ච සවිතකක-
සවිචාරයා ධර්මයා උපපජ්ජනති හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ
සවිතකකසවිචාරය. එකං බන්ධිකඛණේ පටිච්ච නයො බන්ධා, දො බන්ධි
ව වත්තුකඛණේ පටිච්ච දො බන්ධා.

සවිතකකසවිචාරයා අවිනිකකආවිචාරයා ධර්මය. පටිච්ච අවිනිකක-
විචාරමනෙතා ධර්මයා උපපජ්ජනති හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ
සවිතකකසවිචාරය බන්ධි ව වත්තුකඛණේ පටිච්ච විතකෙකා.

සවිතකකසවිචාරයා අවිනිකකආවිචාරයා ධර්මය. පටිච්ච අවිනිකක-
ආවිචාරයා ධර්මයා උපපජ්ජනති හෙතුපට්ඨයා: සවිතකකසවිචාරය බන්ධි
ව මහාභූතෙ ව පටිච්ච විතකෙකා රූපං, පටිසන්ධිකඛණේ
සවිතකකසවිචාරය බන්ධි ව මහාභූතෙ ව පටිච්ච කටන්තා රූපං.

සවිතකකසවිචාරයා අවිනිකකආවිචාරයා ධර්මය. පටිච්ච සවිතකක-
සවිචාරයා ව අවිනිකකආවිචාරයා ව ධර්මයා උපපජ්ජනති හෙතුපට්ඨයා:
පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරය. එකං බන්ධිකඛණේ වත්තුකඛණේ පටිච්ච
නයො බන්ධා, දො බන්ධි ව වත්තුකඛණේ පටිච්ච දො බන්ධා,
සවිතකකසවිචාරය බන්ධි ව මහාභූතෙ ව පටිච්ච කටන්තා රූපං.

සවිතකකසවිචාරයා අවිනිකකආවිචාරයා ධර්මය. පටිච්ච අවිනිකක-
විචාරමනෙතා ව අවිනිකකආවිචාරයා ව ධර්මයා උපපජ්ජනති හෙතු-
පට්ඨයා: පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරය බන්ධි ව වත්තුකඛණේ
පටිච්ච විතකෙකා, සවිතකකසවිචාරය බන්ධි ව මහාභූතෙ ව පටිච්ච
කටන්තා රූපං.

සවිතකකසවිචාරයා අවිනිකකආවිචාරයා ධර්මය. පටිච්ච සවිතකක-
සවිචාරයා ව අවිනිකකවිචාරමනෙතා ව ධර්මයා උපපජ්ජනති හෙතු-
පට්ඨයා: පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරය. එකං බන්ධිකඛණේ වත්තුකඛණේ
පටිච්ච නයො බන්ධා විතකෙකා ව, දො බන්ධි ව වත්තුකඛණේ
පටිච්ච දො බන්ධා විතකෙකා ව.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසව්චාරකඤ්ඤා අවිතකකඅව්චාරකඤ්ඤා ධර්මං පටිච්ච සවිතකක සව්චාරො ව අවිතකකව්චාරමනො ව අවිතකකඅව්චාරො ව ධර්මො උපපජ්ජති හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරං එකං ඛන්ධකඤ්ඤා වස්තුකඤ්ඤා පටිච්ච තයො ඛන්ධා විතකකො ව, දෙව ඛන්ධා ව වස්තුකඤ්ඤා පටිච්ච දෙව ඛන්ධා විතකකො ව, සවිතකකසව්චාරො ඛන්ධො ව මහාභූතො ව පටිච්ච කටන්තා රූපං.

අවිතකකව්චාරමනකඤ්ඤා අවිතකකඅව්චාරකඤ්ඤා ධර්මං පටිච්ච සවිතකකසව්චාරො ධර්මො උපපජ්ජති හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ විතකකකඤ්ඤා වස්තුකඤ්ඤා පටිච්ච සවිතකකසව්චාරා ඛන්ධා.

අවිතකකව්චාරමනකඤ්ඤා අවිතකකඅව්චාරකඤ්ඤා ධර්මං පටිච්ච අවිතකකව්චාරමනො ධර්මො උපපජ්ජති හෙතුපට්ඨයා: අවිතකක-ව්චාරමනං එකං ඛන්ධකඤ්ඤා විචාරකඤ්ඤා පටිච්ච තයො ඛන්ධා, දෙව ඛන්ධො ව විචාරකඤ්ඤා පටිච්ච දෙව ඛන්ධා, පටිසන්ධිකඛණේ අවිතකක-ව්චාරමනං එකං ඛන්ධකඤ්ඤා විචාරකඤ්ඤා පටිච්ච තයො ඛන්ධා, දෙව ඛන්ධො ව විචාරකඤ්ඤා පටිච්ච දෙව ඛන්ධා, පටිසන්ධිකඛණේ අවිතකක-ව්චාරමනං එකං ඛන්ධකඤ්ඤා වස්තුකඤ්ඤා පටිච්ච තයො ඛන්ධා, දෙව ඛන්ධො ව වස්තුකඤ්ඤා පටිච්ච දෙව ඛන්ධා.

අවිතකකව්චාරමනකඤ්ඤා අවිතකකඅව්චාරකඤ්ඤා ධර්මං පටිච්ච අවිතකකඅව්චාරො ධර්මො උපපජ්ජති හෙතුපට්ඨයා: අවිතකකව්චාර-මනො ඛන්ධො ව විචාරකඤ්ඤා පටිච්ච විතසමුට්ඨානං රූපං, අවිතකකව්චාරමනො ඛන්ධො ව මහාභූතො ව පටිච්ච විතසමුට්ඨානං රූපං, විතකකකඤ්ඤා මහාභූතො ව පටිච්ච විතසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ අවිතකකව්චාරමනො ඛන්ධො ව විචාරකඤ්ඤා පටිච්ච කටන්තා රූපං, පටිසන්ධිකඛණේ අවිතකකව්චාරමනො ඛන්ධො ව මහාභූතො ව පටිච්ච කටන්තා රූපං, පටිසන්ධිකඛණේ විතකකකඤ්ඤා මහාභූතො ව පටිච්ච කටන්තා රූපං, පටිසන්ධිකඛණේ අවිතකක-ව්චාරමනො ඛන්ධො ව වස්තුකඤ්ඤා පටිච්ච විචාරො.

අවිතකකව්චාරමනකඤ්ඤා අවිතකකඅව්චාරකඤ්ඤා ධර්මං පටිච්ච සවිතකකසව්චාරො ව අවිතකකඅව්චාරො ව ධර්මො උපපජ්ජති හෙතුපට්ඨයා: පටිසන්ධිකඛණේ විතකකකඤ්ඤා වස්තුකඤ්ඤා පටිච්ච සවිතකක-සව්චාරා ඛන්ධා, විතකකකඤ්ඤා මහාභූතො ව පටිච්ච කටන්තා රූපං.

අවිතකකව්චාරමනකඤ්ඤා අවිතකකඅව්චාරකඤ්ඤා ධර්මං පටිච්ච අවිතකකව්චාරමනො ව අවිතකකඅව්චාරො ව ධර්මො උපපජ්ජති හෙතුපට්ඨයා: අවිතකකව්චාරමනං එකං ඛන්ධකඤ්ඤා විචාරකඤ්ඤා පටිච්ච තයො ඛන්ධා විතසමුට්ඨානකඤ්ඤා රූපං, දෙව ඛන්ධො ව විචාරකඤ්ඤා

පටිච්ච දො ඛන්ධා විත්තසමුප්පාදාණං රූපං, පටිසන්ධිකතං ඥාණං අවිතකකථිවාරමන්තං එකං ඛන්ධාණි විවාරාණි පටිච්ච නයො ඛන්ධා කටන්තා ව රූපං, දො ඛන්ධා ව විවාරාණි පටිච්ච දො ඛන්ධා කටන්තා ව රූපං, පටිසන්ධිකතං ඥාණං අවිතකකථිවාරමන්තං එකං ඛන්ධාණි චක්ඛිණි පටිච්ච නයො ඛන්ධා විවාරො ව, දො ඛන්ධා ව චක්ඛිණි පටිච්ච දො ඛන්ධා විවාරො ව.

සවිතකකසවිවාරාණි අවිතකකථිවාරමන්තාණි ධම්මං පටිච්ච සවිතකකසවිවාරො ධම්මො උපපජ්ජති හෙතුපථවයා : සවිතකකසවිවාරං එකං ඛන්ධාණි විතකකාණි පටිච්ච නයො ඛන්ධා, දො ඛන්ධා ව විතකකාණි පටිච්ච දො ඛන්ධා, පටිසන්ධිකතං ඥාණං සවිතකකසවිවාරං එකං ඛන්ධාණි විතකකාණි පටිච්ච නයො ඛන්ධා, දො ඛන්ධා ව විතකකාණි පටිච්ච දො ඛන්ධා.

සවිතකකසවිවාරාණි අවිතකකථිවාරමන්තාණි ධම්මං පටිච්ච අවිතකකථිවාරො ධම්මො උපපජ්ජති හෙතුපථවයා : සවිතකකසවිවාරෙ ඛන්ධා ව විතකකාණි පටිච්ච විත්තසමුප්පාදාණං රූපං ව පටිසන්ධිකතං ඥාණං සවිතකකසවිවාරෙ ඛන්ධා ව විතකකාණි පටිච්ච කටන්තා රූපං.

සවිතකකසවිවාරාණි අවිතකකථිවාරමන්තාණි ධම්මං පටිච්ච සවිතකකසවිවාරො ව අවිතකකථිවාරො ව ධම්මො උපපජ්ජති හෙතුපථවයා : සවිතකකසවිවාරං එකං ඛන්ධාණි විතකකාණි පටිච්ච නයො ඛන්ධා විත්තසමුප්පාදාණං ව රූපං, දො ඛන්ධා ව විතකකාණි පටිච්ච දො ඛන්ධා විත්තසමුප්පාදාණි රූපං, පටිසන්ධිකතං ඥාණං සවිතකකසවිවාරං එකං ඛන්ධාණි විතකකාණි පටිච්ච නයො ඛන්ධා කටන්තා ව රූපං, දො ඛන්ධා ව විතකකාණි පටිච්ච දො ඛන්ධා කටන්තා ව රූපං.

සවිතකකසවිවාරාණි අවිතකකථිවාරමන්තාණි අවිතකකථිවාරාණි ධම්මං පටිච්ච සවිතකකසවිවාරො ධම්මො උපපජ්ජති හෙතුපථවයා ; පටිසන්ධිකතං ඥාණං සවිතකකසවිවාරං එකං ඛන්ධාණි විතකකාණි චක්ඛිණි පටිච්ච නයො ඛන්ධා, දො ඛන්ධා ව විතකකාණි චක්ඛිණි පටිච්ච දො ඛන්ධා.

සවිතකකසවිවාරාණි අවිතකකථිවාරමන්තාණි අවිතකකථිවාරාණි ධම්මං පටිච්ච අවිතකකථිවාරො ධම්මො උපපජ්ජති හෙතුපථවයා : සවිතකකසවිවාරෙ ඛන්ධා ව විතකකාණි මහාභූතෙ ව පටිච්ච විත්තසමුප්පාදාණං රූපං, පටිසන්ධිකතං ඥාණං සවිතකකසවිවාරෙ ඛන්ධා ව විතකකාණි මහාභූතෙ ව පටිච්ච කටන්තා රූපං.

සවිනිසකසවිචාරයෙහි අවිනිසකවිචාරමග්ගයෙහි අවිනිසකඅවිචාරයෙහි ධර්මය පටිච්ච සවිනිසකසවිචාරයෙහි ව අවිනිසකඅවිචාරයෙහි ව ධර්මය උපපජ්ජනති හෙතුපච්චයා: පටිසන්ධිකම්මයෙහි සවිනිසකසවිචාරයෙහි එකං බන්ධනෙහි විනිසකයෙහි වත්තෙහි පටිච්ච නයො බන්ධන, නයො බන්ධන ව විනිසකයෙහි වත්තෙහි පටිච්ච එකො බන්ධන, දෙව බන්ධන ව විනිසකයෙහි වත්තෙහි පටිච්ච දෙව බන්ධන, සවිනිසකසවිචාරයෙහි බන්ධන ව විනිසකයෙහි මහාභූතෙහි ව පටිච්ච කට්ඨකා රූපං.

සවිනිසකසවිචාරයෙහි ධර්මය පටිච්ච සවිනිසකසවිචාරයෙහි ධර්මය උපපජ්ජනති ආරම්භණපච්චයා: සවිනිසකසවිචාරයෙහි එකං බන්ධන පටිච්ච නයො බන්ධන, දෙව බන්ධන පටිච්ච දෙව බන්ධන, පටිසන්ධිකම්මයෙහි -පෙ-.

සවිනිසකසවිචාරයෙහි ධර්මය පටිච්ච අවිනිසකවිචාරමග්ගයෙහි ධර්මය උපපජ්ජනති ආරම්භණපච්චයා: සවිනිසකසවිචාරයෙහි බන්ධන පටිච්ච විනිසකසවිචාරයෙහි පටිසන්ධිකම්මයෙහි -පෙ-.

සවිනිසකසවිචාරයෙහි ධර්මය පටිච්ච සවිනිසකසවිචාරයෙහි ව අවිනිසකවිචාරමග්ගයෙහි ව ධර්මය උපපජ්ජනති ආරම්භණපච්චයා: සවිනිසකසවිචාරයෙහි එකං බන්ධන පටිච්ච නයො බන්ධන විනිසකසවිචාරයෙහි ව, දෙව බන්ධන පටිච්ච දෙව බන්ධන විනිසකසවිචාරයෙහි ව පටිසන්ධිකම්මයෙහි. -පෙ-.

අවිනිසකවිචාරමග්ගයෙහි ධර්මය පටිච්ච අවිනිසකවිචාරමග්ගයෙහි ධර්මය උපපජ්ජනති ආරම්භණපච්චයා: අවිනිසකවිචාරමග්ගයෙහි එකං බන්ධන පටිච්ච නයො බන්ධන, දෙව බන්ධන පටිච්ච දෙව බන්ධන පටිසන්ධිකම්මයෙහි. -පෙ-.

අවිනිසකවිචාරමග්ගයෙහි ධර්මය පටිච්ච සවිනිසකසවිචාරයෙහි ධර්මය උපපජ්ජනති ආරම්භණපච්චයා: විනිසකසවිචාරයෙහි සවිනිසකසවිචාරයෙහි බන්ධන පටිසන්ධිකම්මයෙහි -පෙ-.

අවිනිසකවිචාරමග්ගයෙහි ධර්මය පටිච්ච අවිනිසකඅවිචාරයෙහි ධර්මය උපපජ්ජනති ආරම්භණපච්චයා: අවිනිසකවිචාරමග්ගයෙහි බන්ධන පටිච්ච විචාරයෙහි පටිසන්ධිකම්මයෙහි -පෙ-.

අවිනිසකවිචාරමග්ගයෙහි ධර්මය පටිච්ච අවිනිසකවිචාරමග්ගයෙහි ව අවිනිසකඅවිචාරයෙහි ව ධර්මය උපපජ්ජනති ආරම්භණපච්චයා: අවිනිසකවිචාරමග්ගයෙහි එකං බන්ධන පටිච්ච නයො බන්ධන විචාරයෙහි ව, දෙව බන්ධන පටිච්ච දෙව බන්ධන විචාරයෙහි ව පටිසන්ධිකම්මයෙහි -පෙ-.

අවිතකකභව්වාරං ධම්මං පටිච්ච අවිතකකභව්වාරො ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : අවිතකකභව්වාරං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධ පටිච්ච දො ඛන්ධා, පටිසන්ධිකඛණෙ අවිතකකභව්වාරං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා. දො ඛන්ධ පටිච්ච දො ඛන්ධා, පටිසන්ධිකඛණෙ වත්ථිං පටිච්ච ඛන්ධා, වත්ථිං පටිච්ච විවාරො.

අවිතකකභව්වාරං ධම්මං පටිච්ච සවිතකකභව්වාරො ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : පටිසන්ධිකඛණෙ වත්ථිං පටිච්ච සවිතකකභව්වාරො ඛන්ධා,

අවිතකකභව්වාරං ධම්මං පටිච්ච අවිතකකභව්වාරමනො ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : විවාරං පටිච්ච අවිතකකභව්වාරමනො ඛන්ධා, පටිසන්ධිකඛණෙ විවාරං පටිච්ච අවිතකකභව්වාරමනො ඛන්ධා, පටිසන්ධිකඛණෙ වත්ථිං පටිච්ච අවිතකකභව්වාරමනො ඛන්ධා, පටිසන්ධිකඛණෙ වත්ථිං පටිච්ච විතකෙකා,

අවිතකකභව්වාරං ධම්මං පටිච්ච අවිතකකභව්වාරමනො ව අවිතකකභව්වාරො ව ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : පටිසන්ධිකඛණෙ වත්ථිං පටිච්ච අවිතකකභව්වාරමනො ඛන්ධා විවාරො ව.

අවිතකකභව්වාරං ධම්මං පටිච්ච සවිතකකභව්වාරො ව අවිතකකභව්වාරමනො ව ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : පටිසන්ධිකඛණෙ වත්ථිං පටිච්ච සවිතකකභව්වාරො ඛන්ධා ව විතකෙකා ව.

සවිතකකභව්වාරං අවිතකකභව්වාරං ධම්මං පටිච්ච සවිතකකභව්වාරො ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : පටිසන්ධිකඛණෙ සවිතකකභව්වාරං එකං ඛන්ධං වත්ථිං පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධ ව වත්ථිං පටිච්ච දො ඛන්ධා.

සවිතකකභව්වාරං අවිතකකභව්වාරං ධම්මං පටිච්ච අවිතකකභව්වාරමනො ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : පටිසන්ධිකඛණෙ සවිතකකභව්වාරො ඛන්ධා ව වත්ථිං පටිච්ච විතකෙකා.

සවිතකකභව්වාරං අවිතකකභව්වාරං ධම්මං පටිච්ච සවිතකකභව්වාරො ව අවිතකකභව්වාරමනො ව ධම්මො උපපජ්ජති ආරම්භණපච්චයා : පටිසන්ධිකඛණෙ සවිතකකභව්වාරං එකං ඛන්ධං වත්ථිං පටිච්ච තයො ඛන්ධා විතකෙකා ව, දො ඛන්ධ ව වත්ථිං පටිච්ච දො ඛන්ධා විතකෙකා ව.

අවිනිසකවිචාරමනනා අවිනිසකඅවිචාරක අමම. පටිච්ච සවි-
තකකසවිචාරො ධම්මො උපපජ්ජති ආරම්භපච්චයා: පටිසන්ධිකම්මණ
විනිසකක අවිනිසකක පටිච්ච සවිතකකසවිචාරා ඛන්ධා.

අවිනිසකවිචාරමනනා අවිනිසකඅවිචාරක අමම. පටිච්ච අවි-
තකකවිචාරමනනා ධම්මො උපපජ්ජති ආරම්භපච්චයා: අවිනිසක
විචාරමනනා එකං ඛන්ධක අවිචාරක පටිච්ච තයො ඛන්ධා, දො
බන්ධෙ ව විචාරක පටිච්ච දො ඛන්ධා, පටිසන්ධිකම්මණ අවිනිසක
විචාරමනනා එකං ඛන්ධක අවිචාරක පටිච්ච තයො ඛන්ධා, දො
බන්ධෙ ව විචාරක පටිච්ච දො ඛන්ධා, පටිසන්ධිකම්මණ අවිනිසක
විචාරමනනා එකං ඛන්ධක වන්ධක පටිච්ච තයො ඛන්ධා, දො
බන්ධෙ ව වන්ධෙ ව පටිච්ච දො ඛන්ධා.

අවිනිසකවිචාරමනනා අවිනිසකඅවිචාරක අමම. පටිච්ච අවි-
තකකඅවිචාරො ධම්මො උපපජ්ජති ආරම්භපච්චයා: පටිසන්ධිකම්මණ
අවිනිසකවිචාරමනනා බන්ධෙ ව වන්ධක පටිච්ච විචාරො.

අවිනිසකවිචාරමනනා අවිනිසකඅවිචාරක අමම. පටිච්ච අවි-
තකකවිචාරමනනා ව අවිනිසකඅවිචාරො ව ධම්මො උපපජ්ජති
ආරම්භපච්චයා: පටිසන්ධිකම්මණ අවිනිසකඅවිචාරමනනා එකං
ඛන්ධක වන්ධක පටිච්ච තයො ඛන්ධා විචාරො ව, දො බන්ධෙ
ව වන්ධක පටිච්ච දො ඛන්ධා විචාරො ව.

සවිතකකසවිචාරක අවිනිසකවිචාරමනනා අමම. පටිච්ච සවි-
තකකසවිචාරො ධම්මො උපපජ්ජති ආරම්භපච්චයා: සවිතකක
සවිචාරො එකං ඛන්ධක විනිසකක පටිච්ච තයො ඛන්ධා, දො
බන්ධෙ ව විනිසකක පටිච්ච දො ඛන්ධා පටිසන්ධිකම්මණ.

සවිතකකසවිචාරක අවිනිසකවිචාරමනනා අවිනිසකඅවිචාරක
අමම. පටිච්ච සවිතකකසවිචාරො ධම්මො උපපජ්ජති ආරම්භපච්චයා:
පටිසන්ධිකම්මණ සවිතකකසවිචාරො එකං ඛන්ධක විනිසකක වන්ධක
පටිච්ච තයො ඛන්ධා, දො බන්ධෙ ව විනිසකක වන්ධක පටිච්ච
දො ඛන්ධා.

(දො පච්චයා සජ්ඣායමග්ගෙන විහන්තා. එවං අවලසසා වීසති
පච්චයා විහරිතබ්බො.)

සවිතකකසවිචාරො ධම්මො පටිච්ච සවිතකකසවිචාරො ධම්මො
උපපජ්ජති විපැයුතපච්චයා: සවිතකකසවිචාරො එකං ඛන්ධං පටිච්ච
තයො ඛන්ධා, වන්ධං විපැයුතපච්චයා, පටිසන්ධිකම්මණ සවිතකක
සවිචාරො එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, වන්ධං විපැයුතපච්චයා.

සචිතකකසච්චාරං ධම්මං පටිච්ච අචිතකකච්චාරමනෙතා ධම්මො උපාජ්ජති විපායුත්තපච්චයා : සචිතකකසච්චාරෙ ඛණේ පටිච්ච චිතකෙකා, වත්ථුං විපායුත්තපච්චයා පටිසන්ධිකඛණේ.

සචිතකකසච්චාරං ධම්මං පටිච්ච අචිතකකච්චාරො ධම්මො උපාජ්ජති විපායුත්තපච්චයා : සචිතකකසච්චාරෙ ඛණේ පටිච්ච චිත්තසම්ප්‍රධානං රූපං, ඛණේ විපායුත්තපච්චයා, පටිසන්ධිකඛණේ.

සචිතකක සච්චාරං ධම්මං පටිච්ච සචිතකකසච්චාරො ව අචිතකකච්චාරො ව ධම්මො උපාජ්ජනති විපායුත්තපච්චයා : සචිතකකසච්චාරං එකං ඛණං පටිච්ච තයො ඛණා චිත්තසම්ප්‍රධානාඤ්ඤා රූපං, ඛණා වත්ථුං විපායුත්තපච්චයා, චිත්තසම්ප්‍රධානං රූපං ඛණේ විපායුත්තපච්චයා, පටිසන්ධිකඛණේ.

සචිතකකසච්චාරං ධම්මං පටිච්ච අචිතකකච්චාරමනෙතා ව අචිතකකච්චාරො ව ධම්මො උපාජ්ජනති විපායුත්තපච්චයා : සචිතකකසච්චාරෙ ඛණේ පටිච්ච චිතකෙකා ව චිත්තසම්ප්‍රධානාඤ්ඤා රූපං, චිතකෙකා වත්ථුං විපායුත්තපච්චයා, චිත්තසම්ප්‍රධානං රූපං ඛණේ විපායුත්තපච්චයා පටිසන්ධිකඛණේ.

සචිතකකසච්චාරං ධම්මං පටිච්ච සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව ධම්මො උපාජ්ජනති විපායුත්තපච්චයා : සචිතකකසච්චාරං එකං ඛණං පටිච්ච තයො ඛණා චිතකෙකා ව, දෙව ඛණේ පටිච්ච දෙව ඛණා චිතකෙකා ව වත්ථුං විපායුත්තපච්චයා පටිසන්ධිකඛණේ.

සචිතකකසච්චාරං ධම්මං පටිච්ච සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව අචිතකකච්චාරො ව ධම්මො උපාජ්ජනති විපායුත්තපච්චයා : සචිතකකසච්චාරං එකං ඛණං පටිච්ච තයො ඛණා චිතකෙකා ව චිත්තසම්ප්‍රධානාඤ්ඤා රූපං. දෙව ඛණේ පටිච්ච දෙව ඛණා චිතකෙකා ව චිත්තසම්ප්‍රධානාඤ්ඤා රූපං. ඛණා ව චිතකෙකා ව වත්ථුං විපායුත්තපච්චයා. චිත්තසම්ප්‍රධානං රූපං. ඛණේ විපායුත්තපච්චයා පටිසන්ධිකඛණේ.

අචිතකකච්චාරමනං ධම්මං පටිච්ච අචිතකකච්චාරමනෙතා ධම්මො උපාජ්ජනති විපායුත්තපච්චයා : අචිතකකච්චාරමනං එකං ඛණං පටිච්ච තයො ඛණා, දෙව ඛණේ, වත්ථුං විපායුත්තපච්චයා, පටිසන්ධිකඛණේ.

අවිනිකානිවාරමනං. ධම්මං. පටිච්ච සවිනිකාසව්වාරො ධම්මො උප්පජ්ඣති විප්පයුත්තපච්චයා: විනිකානං. පටිච්ච සවිනිකාසව්වාරා ඛන්ධා, වණ්ණං. විප්පයුත්තපච්චයා පටිසන්ධිකඛණේ.

අවිනිකානිවාරමනං. ධම්මං. පටිච්ච අවිනිකානිවාරො ධම්මො උප්පජ්ඣති විප්පයුත්තපච්චයා: අවිනිකානිවාරමනෙත ඛන්ධෙ පටිච්ච විවාරො ව විනිසමුට්ඨානාඤ්ඤා රූපං. විවාරො වණ්ණං. විප්පයුත්තපච්චයා, විනිසමුට්ඨානං. රූපං. ඛන්ධෙ විප්පයුත්තපච්චයා විනිකානං. පටිච්ච විනිසමුට්ඨානං. රූපං, විනිකානං. විප්පයුත්තපච්චයා පටිසන්ධිකඛණේ.

අවිනිකානිවාරමනං. ධම්මං. පටිච්ච සවිනිකාසව්වාරො ව අවිනිකානිවාරො ව ධම්මො උප්පජ්ඣති විප්පයුත්තපච්චයා: විනිකානං. පටිච්ච සවිනිකාසව්වාරා ඛන්ධා විනිසමුට්ඨානාඤ්ඤා රූපං, ඛන්ධා වණ්ණං. විප්පයුත්තපච්චයා, විනිසමුට්ඨානං. රූපං, විනිකානං. විප්පයුත්තපච්චයා පටිසන්ධිකඛණේ.

අවිනිකානිවාරමනං. ධම්මං. පටිච්ච අවිනිකානිවාරමනො ව අවිනිකානිවාරො ව ධම්මො උප්පජ්ඣති විප්පයුත්තපච්චයා: අවිනිකානිවාරමනො. එකං. ඛන්ධං. පටිච්ච තයො ඛන්ධා විවාරො ව විනිසමුට්ඨානාඤ්ඤා රූපං, දෙව ඛන්ධෙ පටිච්ච දෙව ඛන්ධා ව විවාරො ව විනිසමුට්ඨානාඤ්ඤා රූපං, ඛන්ධා ව විවාරො ව වණ්ණං. විප්පයුත්තපච්චයා, විනිසමුට්ඨානං. රූපං. ඛන්ධෙ විප්පයුත්තපච්චයා, පටිසන්ධිකඛණේ.

අවිනිකානිවාරො. ධම්මං. පටිච්ච අවිනිකානිවාරො ධම්මො උප්පජ්ඣති විප්පයුත්තපච්චයා: අවිනිකානිවාරො. එකං. ඛන්ධං. පටිච්ච තයො ඛන්ධා විනිසමුට්ඨානං. රූපං, දෙව ඛන්ධෙ, ඛන්ධා වණ්ණං. විප්පයුත්තපච්චයා, විනිසමුට්ඨානං. රූපං. ඛන්ධෙ විප්පයුත්තපච්චයා, විවාරං. පටිච්ච විනිසමුට්ඨානං. රූපං. විවාරං. විප්පයුත්තපච්චයා, පටිසන්ධිකඛණේ විවාරං. පටිච්ච කට්ඨානා රූපං. විවාරං. විප්පයුත්තපච්චයා, ඛන්ධෙ පටිච්ච වණ්ණං, වණ්ණං. පටිච්ච ඛන්ධා, ඛන්ධා වණ්ණං. විප්පයුත්තපච්චයා, වණ්ණං ඛන්ධෙ විප්පයුත්තපච්චයා, විවාරං. පටිච්ච වණ්ණං, වණ්ණං. පටිච්ච විවාරො, විවාරො වණ්ණං. විප්පයුත්තපච්චයා, වණ්ණං. විවාරං. විප්පයුත්තපච්චයා, එකං. මහාභූතං. පටිච්ච තයො මහාභූතා. මහාභූතෙ පටිච්ච විනිසමුට්ඨානං. රූපං, කට්ඨානාරූපං, උපාදාරූපං, ඛන්ධෙ විප්පයුත්තපච්චයා.

අවිනිකානිවාරො. ධම්මං. පටිච්ච සවිනිකාසව්වාරො ධම්මො උප්පජ්ඣති විප්පයුත්තපච්චයා: පටිසන්ධිකඛණේ වණ්ණං. පටිච්ච සවිනිකාසව්වාරා ඛන්ධා, වණ්ණං. විප්පයුත්තපච්චයා.

සවිතකක සවිචාරං එකං බන්ධනේ වත්තේ පටිච්ච නයො බන්ධා, වත්තේ විපස්සනපච්චයා.

සවිතකකසවිචාරකේ අවිතකකඅවිචාරකේ ධම්මං පටිච්ච අවිතකක විචාරමනෙතො ධම්මො උපපජ්ජති විපස්සනපච්චයා: පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරෙ බන්ධෙ ව වත්තේ පටිච්ච විතකෙකා, වත්තේ විපස්සනපච්චයා, සවිතකකසවිචාරකේ අවිතකකඅවිචාරකේ ධම්මං පටිච්ච අවිතකකඅවිචාරො ධම්මො, සවිතකක සවිචාරෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච විතසමුද්ධානං බන්ධෙ විපස්සනපච්චයා පටිසන්ධිකඛණේ.

සවිතකකසවිචාරකේ අවිතකකඅවිචාරකේ ධම්මං පටිච්ච සවිතකක සවිචාරො ව අවිතකකඅවිචාරො ව ධම්මො උපපජ්ජති විපස්සනපච්චයා: පටිසන්ධිකඛණේ, සවිතකකසවිචාරං එකං බන්ධනේ වත්තේ පටිච්ච නයො බන්ධා, දෙව බන්ධෙ ව වත්තේ ව පටිච්ච දෙව බන්ධා, සවිතකකසවිචාරෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨනාරූපං, බන්ධා වත්තේ විපස්සනපච්චයා කට්ඨනාරූපං, බන්ධෙ විපස්සනපච්චයා.

සවිතකකසවිචාරකේ අවිතකකඅවිචාරකේ ධම්මං පටිච්ච අවිතකක විචාරමනෙතො ව අවිතකක අවිචාරො ව ධම්මො උපපජ්ජති විපස්සනපච්චයා: පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරෙ බන්ධෙ ව වත්තේ පටිච්ච විතකෙකා, සවිතකකසවිචාරෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨනාරූපං, විතකෙකා වත්තේ විපස්සනපච්චයා, කට්ඨනාරූපං බන්ධෙ විපස්සනපච්චයා.

සවිතකකසවිචාරකේ අවිතකකඅවිචාරකේ ධම්මං පටිච්ච සවිතකක සවිචාරො ව අවිතකකවිචාරමනෙතො ව ධම්මො උපපජ්ජති විපස්සනපච්චයා: පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරං එකං බන්ධනේ වත්තේ පටිච්ච නයො බන්ධා විතකෙකා ව, දෙව බන්ධෙ ව වත්තේ පටිච්ච දෙව බන්ධා විතකෙකා ව, වත්තේ විපස්සනපච්චයා.

සවිතකකසවිචාරකේ අවිතකකඅවිචාරකේ ධම්මං පටිච්ච සවිතකක සවිචාරො ව අවිතකකවිචාරමනෙතො ව අවිතකකඅවිචාරො ව ධම්මො උපපජ්ජති විපස්සනපච්චයා: පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරං එකං බන්ධනේ වත්තේ පටිච්ච නයො බන්ධා විතකෙකා ව, දෙව බන්ධෙ ව වත්තේ පටිච්ච දෙව බන්ධා විතකෙකා ව, සවිතකකසවිචාරෙ බන්ධෙ ව මහාභූතෙ ව පටිච්ච කට්ඨනාරූපං, බන්ධා විතකෙකා ව, වත්තේ විපස්සනපච්චයා, කට්ඨනාරූපං බන්ධෙ විපස්සනපච්චයා.

අවිතකකවිචාරමනෙකඤ්ඤා අවිතකකඅවිචාරඤ්ඤා ධම්මං පටිච්ච සවි-
තකකසව්චාරො ධම්මො උපපජ්ඣති විපසයුග්ගපච්චයා : පටිසන්ධිකඛණේ
විතකකඤ්ඤා චක්ඛුඤ්ඤා පටිභූ සවිතකකසව්චාරා ඛණ්ඩා, චක්ඛු-
විපසයුග්ගපච්චයා.

අවිතකකවිචාරමනෙකඤ්ඤා අවිතකකඅවිචාරඤ්ඤා ධම්මං පටිච්ච අවිතකක
විචාරමනෙකා ධම්මො උපපජ්ඣති විපසයුග්ගපච්චයා : අවිතකකං විචාර-
මනං එකං ඛණ්ඩඤ්ඤා විචාරඤ්ඤා පටිච්ච තයො ඛණ්ඩා, දො ඛණ්ඩ
ච චක්ඛු- විපසයුග්ගපච්චයා පටිසන්ධිකඛණේ අවිතකකවිචාරමනං
එකං ඛණ්ඩඤ්ඤා විචාරඤ්ඤා පටිච්ච තයො ඛණ්ඩා, දො ඛණ්ඩ ච
චක්ඛුඤ්ඤා විපසයුග්ගපච්චයා, පටිසන්ධිකඛණේ අවිතකකවිචාරමනං
එකං ඛණ්ඩඤ්ඤා චක්ඛුඤ්ඤා පටිච්ච තයො ඛණ්ඩා, දො ඛණ්ඩ ච
චක්ඛුඤ්ඤා විපසයුග්ගපච්චයා.

අවිතකකවිචාරමනෙකඤ්ඤා අවිතකකඅවිචාරඤ්ඤා ධම්මං පටිච්ච අවි-
තකකඅවිචාරො ධම්මො උපපජ්ඣති විපසයුග්ගපච්චයා : අවිතකකවිචාර
මනෙ ඛණ්ඩ ච විචාරඤ්ඤා පටිච්ච විතසමුද්ධානං රූපං, ඛණ්ඩ
ච විචාරඤ්ඤා විපසයුග්ගපච්චයා, අවිතකක විචාරමනෙ ඛණ්ඩ ච
විචාරඤ්ඤා මහාභූතෙ ච පටිච්ච විතසමුද්ධානං රූපං ඛණ්ඩ විපස-
යුග්ගපච්චයා, විතකකඤ්ඤා මහාභූතෙ ච පටිච්ච විතසමුද්ධානං රූපං
විතකකං විපසයුග්ගපච්චයා පටිසන්ධිකඛණේ අවිතකකවිචාරමනෙ
ඛණ්ඩ ච විචාරඤ්ඤා පටිච්ච කටන්තා රූපං ඛණ්ඩ ච විචාරඤ්ඤා
විපසයුග්ගපච්චයා පටිසන්ධිකඛණේ අවිතකකවිචාරමනෙ ඛණ්ඩ
ච මහාභූතෙ ච පටිච්ච කටන්තා රූපං, ඛණ්ඩ විපසයුග්ගපච්චයා,
පටිසන්ධිකඛණේ විතකකඤ්ඤා මහාභූතෙ ච පටිච්ච කටන්තා රූපං,
විතකකං විපසයුග්ගපච්චයා, පටිසන්ධිකඛණේ අවිතකකවිචාරමනෙ
ඛණ්ඩ ච චක්ඛුඤ්ඤා පටිච්ච විචාරො, චක්ඛු- විපසයුග්ගපච්චයා.

අවිතකකවිචාරමනෙකඤ්ඤා අවිතකකඅවිචාරඤ්ඤා ධම්මං පටිච්ච සවි-
තකකසව්චාරො ච අවිතකකඅවිචාරො ච ධම්මො උපපජ්ඣති විපස-
යුග්ගපච්චයා : පටිසන්ධිකඛණේ විතකකඤ්ඤා චක්ඛුඤ්ඤා පටිච්ච සවිතකක
සව්චාරා ඛණ්ඩා, විතකකඤ්ඤා මහාභූතෙ ච පටිච්ච කටන්තාරූපං,
ඛණ්ඩා චක්ඛු- විපසයුග්ගපච්චයා, කටන්තා රූපං විතකකං විපසයුග්ග-
පච්චයා.

අවිතකකවිචාරමනෙකඤ්ඤා අවිතකකඅවිචාරඤ්ඤා ධම්මං පටිච්ච අවි-
තකකවිචාරමනෙකා ච අවිතකකඅවිචාරො ච ධම්මො උපපජ්ඣති
විපසයුග්ගපච්චයා : අවිතකකවිචාරමනං එකං ඛණ්ඩඤ්ඤා විචාරඤ්ඤා

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පටිච්ච නයො ඛන්ධා විනිසමුට්ඨානාණ්ඤා රූපං, ඛන්ධා චක්ඛුං විප්ප්ලුහනපච්චයා, විනිසමුට්ඨානං රූපං ඛන්ධෙ ච විචාරණ්ඤා විප්ප්ලුහනපච්චයා, පටිසන්ධිකම්මෙණ අවිතකකච්චාරමනං එකං ඛන්ධාණ්ඤා විචාරණ්ඤා පටිච්ච නයො ඛන්ධා කටන්තා ච රූපං, ඛන්ධා චක්ඛුං විප්ප්ලුහනපච්චයා, කටන්තා රූපං ඛන්ධෙ ච විචාරණ්ඤා විප්ප්ලුහනපච්චයා, පටිසන්ධිකම්මෙණ අවිතකකච්චාරමනං එකං ඛන්ධාණ්ඤා චක්ඛුණ්ඤා පටිච්ච නයො ඛන්ධා, දෙඛ ඛන්ධෙ ච අවිතකකච්චාරමනෙ ඛන්ධෙ ච මහාභූතෙ ච පටිච්ච කටන්තාරූපං, ඛන්ධා චක්ඛුං විප්ප්ලුහනපච්චයා කටන්තා රූපං ඛන්ධෙ විප්ප්ලුහනපච්චයා, පටිසන්ධිකම්මෙණ අවිතකකච්චාරමනං එකං ඛන්ධාණ්ඤා චක්ඛුණ්ඤා පටිච්ච නයො ඛන්ධා විචාරො ච, දෙඛ ඛන්ධෙ ච චක්ඛුණ්ඤා විප්ප්ලුහනපච්චයා.

සවිතකකසච්චාරණ්ඤා අවිතකකච්චාරමනාණ්ඤා ධම්මං පටිච්ච සවිතකක සච්චාරො ධම්මො උප්පජ්ජති විප්ප්ලුහනපච්චයා: සවිතකක සච්චාරං එකං ඛන්ධාණ්ඤා විතකකාණ්ඤා පටිච්ච නයො ඛන්ධා, දෙඛ ඛන්ධෙ ච චක්ඛු ච විප්ප්ලුහනපච්චයා, පටිසන්ධිකම්මෙණ චක්ඛුං විප්ප්ලුහනපච්චයා.

සවිතකකසච්චාරං ච අවිතකකච්චාරමනාණ්ඤා ධම්මං පටිච්ච අවිතකක අච්චාරො ධම්මො උප්පජ්ජති විප්ප්ලුහනපච්චයා: සවිතකක සච්චාරෙ ඛන්ධෙ ච විතකකාණ්ඤා පටිච්ච විනිසමුට්ඨානං රූපං. ඛන්ධෙ ච විතකකාණ්ඤා විප්ප්ලුහනපච්චයා, පටිසන්ධිකම්මෙණ ඛන්ධෙ ච විතකකාණ්ඤා විප්ප්ලුහනපච්චයා.

සවිතකකසච්චාරණ්ඤා අවිතකකච්චාරමනාණ්ඤා ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ච අවිතකකඅච්චාරො ච ධම්මො උප්පජ්ජති විප්ප්ලුහන පච්චයො: සවිතකකසච්චාරං එකං ඛන්ධාණ්ඤා විතකකාණ්ඤා පටිච්ච නයො ඛන්ධා විනිසමුට්ඨානාණ්ඤා රූපං. දෙඛ ඛන්ධෙ ඛන්ධා චක්ඛුං විප්ප්ලුහනපච්චයො, විනිසමුට්ඨානං රූපං ඛන්ධෙ ච විතකකාණ්ඤා පච්චයා, පටිසන්ධිකම්මෙණ ඛන්ධා චක්ඛුං විප්ප්ලුහන පච්චයා, කටන්තා රූපං, ඛන්ධෙ ච විතකකාණ්ඤා විප්ප්ලුහනපච්චයා.

සවිතකකසච්චාරණ්ඤා අවිතකකච්චාරමනාණ්ඤා අවිතකකඅච්චාරණ්ඤා ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති විප්ප්ලුහනපච්චයා: පටිසන්ධිකම්මෙණ සවිතකකසච්චාරං එකං ඛන්ධාණ්ඤා විතකකාණ්ඤා චක්ඛුණ්ඤා පටිච්ච නයො ඛන්ධා, දෙඛ ඛන්ධෙ, බ්‍යාධා චක්ඛුං විප්ප්ලුහනපච්චයා.

සවිතකකසච්චාරණ්ඤා අවිතකකච්චාරමනාණ්ඤා අවිතකකඅච්චාරණ්ඤා ධම්මං පටිච්ච අවිතකකඅච්චාරො ධම්මො උප්පජ්ජති විප්ප්ලුහනපච්චයා:

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසව්වාරො ඛන්ධං ච විතකකාඤ්ඤා මහාභූතෙ ච පට්ඨං විතක-
සමුට්ඨානං රූපං ඛන්ධෙ ච විතකකාඤ්ඤා විප්පයුත්තපට්ඨයා පටිසන්ධිකඛණේ
ඛන්ධෙ ච විතකකාඤ්ඤා විප්පයුත්තපට්ඨයා.

සවිතකකසව්වාරාඤ්ඤා අවිතකකව්වාරමත්තාඤ්ඤා අවිතකකඅව්වාරාඤ්ඤා
ධම්මං පට්ඨං සවිතකකසව්වාරො ච අවිතකකඅව්වාරො ච ධම්මො
උපපජ්ජති විප්පයුත්තපට්ඨයා : පටිසන්ධිකඛණේ සවිතකකසව්වාර-
ඵකං ඛන්ධාඤ්ඤා විතකකාඤ්ඤා චන්ද්‍රිකාඤ්ඤා පට්ඨං තයො ඛන්ධා, ද්‍රෝණි
ඛන්ධෙ ච, සවිතකකසව්වාරො ඛන්ධෙ ච විතකකාඤ්ඤා මහාභූතෙ ච
පට්ඨං කටන්තාරූපං, ඛන්ධා චන්ද්‍රිකා විප්පයුත්තපට්ඨයා : කටන්තා-
රූපං ඛන්ධෙ ච විතකකාඤ්ඤා විප්පයුත්තපට්ඨයා.

සවිතකක සව්වාරං ධම්මං පට්ඨං සවිතකකසව්වාරො ධම්මො
උපපජ්ජති අත්ථිපට්ඨයා (සංඛින්නං.) නත්ථිපට්ඨයා. විගතපට්ඨයා.
අවිගතපට්ඨයා.

ගණනා

හෙතුයා සත්තතිංස. ආරම්භණේ ඵකථිස. අධිපතියා තෙථිස.
අනන්තරෙ ඵකථිස. සමනන්තරෙ ඵකථිස. සහජාතෙ සත්තතිංස
අඤ්ඤාමඤ්ඤා අධිසථිස. නිසසයෙ සත්තතිංස. උපනිසසයෙ ඵකථිස.
පුරෙජාතෙ ඵකාදස. ආසෙවනෙ ඵකාදස. කම්මෙ සත්තතිංස. විජාතෙ.
සත්තතිංස. ආභාරෙ, ඉන්ද්‍රියෙ, ඤානෙ, මග්ගෙ සත්තතිංස. සමුප්පන්නෙ
ඵකථිස. විප්පයුත්තෙ සත්තතිංස. අත්ථියා සත්තතිංස, නත්ථියා ඵකථිස.
විගතෙ ඵකථිස. අවිගතෙ සත්තතිංස.

හෙතුපට්ඨයා ආරම්භණේ ඵකථිස. (සංඛින්නං.)

(යථා කුසලානිකෙ ගණනා. ඵං ගණනබ්බං.)

අනුලොමං නිට්ඨිකං.

පව්චනියං.

සවිතකකසව්වාරං ධම්මං පට්ඨං සවිතකකසව්වාරො ධම්මො
උපපජ්ජති න හෙතුපට්ඨයා : අහෙතුකං සවිතකකසව්වාරං ඵකං ඛන්ධං
පට්ඨං තයො ඛන්ධා, ද්‍රෝණි ඛන්ධෙ පට්ඨං ද්‍රෝණි ඛන්ධා, අහෙතුක
පටිසන්ධිකඛණේ විචිකිට්ඨාසහගතො උද්භ්‍රාන්තසහගතො ඛන්ධෙ පට්ඨං
විචිකිට්ඨාසහගතො උද්භ්‍රාන්තසහගතො මොහො.

සවිතකකසව්වාරං ධම්මං පට්ඨං අවිතකකව්වාරමත්තො ධම්මො
උපපජ්ජති න හෙතුපට්ඨයා : අහෙතුකෙ සවිතකකසව්වාරො ඛන්ධෙ පට්ඨං
විතකකා අහෙතුකපටිසන්ධිකඛණේ.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච අවිතකකඅව්වාරො ධම්මො උපපජ්ඣති න හෙතුපට්ඨයා, අහෙතුකෙ සවිතකකසව්වාරෙ ඛණ්ඩ පටිච්ච විතක සමුදායානං රූපං, අහෙතුකපටිසන්ධිකඛණේ.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව අවිතකක අව්වාරො ව ධම්මො උපපජ්ඣති න හෙතුපට්ඨයා : අහෙතුකං සවිතකක-සව්වාරං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා විතකසමුදායානාඤ්ඤා රූපං, ඥො ඛණ්ඩං පටිච්ච ඥො ඛණ්ඩා විතකසමුදායානාඤ්ඤා රූපං, අහෙතුකපටිසන්ධිකඛණේ.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච අවිතකකව්වාරමණො ව අවිතකකඅව්වාරො ව ධම්මො උපපජ්ඣති න හෙතුපට්ඨයා : අහෙතුකෙ සවිතකකසව්වාරෙ ඛණ්ඩ පටිච්ච විතකෙසා ව විතකසමුදායානාඤ්ඤා රූපං, අහෙතුකපටිසන්ධිකඛණේ.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව අවිතකක ව්වාරමණො ධම්මො උපපජ්ඣති න හෙතුපට්ඨයා : අහෙතුකං සවිතකකසව්වාරං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා විතකෙසා ව, ඥො ඛණ්ඩං පටිච්ච ඥො ඛණ්ඩා විතකෙසා ව, අහෙතුක-පටිසන්ධිකඛණේ.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව අවිතකක-ව්වාරමණො ව අවිතකකඅව්වාරො ව ධම්මො උපපජ්ඣති නහෙතුපට්ඨයා : අහෙතුකං සවිතකකසව්වාරං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා විතකෙසා ව විතකසමුදායානාඤ්ඤා රූපං, අහෙතුක පටිසන්ධිකඛණේ.

අවිතකකව්වාරමණං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ධම්මො උපපජ්ඣති න හෙතුපට්ඨයා : අහෙතුකං විතකං පටිච්ච සවිතකක සව්වාරා ඛණ්ඩා, අහෙතුක පටිසන්ධිකඛණේ විතකං පටිච්ච සවිතකක සව්වාරා ඛණ්ඩා, විචිකිල්ඡාසහගතං උද්ධමං සහගතං විතකං පටිච්ච විචිකිල්ඡාසහගතො උද්ධමං සහගතො මොහො.

අවිතකකව්වාරමණං ධම්මං පටිච්ච අවිතකකඅව්වාරො ධම්මො උපපජ්ඣති නහෙතුපට්ඨයා : අහෙතුකං විතකං පටිච්ච විතකසමුදායානං රූපං, අහෙතුකපටිසන්ධිකඛණේ විතකං පටිච්ච කට්ඨාරූපං.

අවිතකකව්වාරමණං ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව අවිතකකඅව්වාරො ව ධම්මො උපපජ්ඣති න හෙතුපට්ඨයා : අහෙතුකං

චිතකකං පටිච්ච සචිතකකසච්චාරා ඛන්ධා විභ්වසමුධානකඤ්ච රූපං,
අභේතුක පටිසන්ධිකඛණේ චිතකකං පටිච්ච සචිතකකසච්චාරා ඛන්ධා
කට්ඨනාව රූපං.

අචිතකකඅච්චාරං ධම්මං පටිච්ච අචිතකකඅච්චාරො ධම්මො
උප්පජ්ජති න භෙතුපච්චයා : අභේතුකං අචිතකකඅච්චාරං එකං ඛන්ධං.
පටිච්ච තයො ඛන්ධා, තයො ඛන්ධෙ පටිච්ච එකො ඛන්ධො, දො
ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා,
මහාභූතෙ පටිච්ච විභ්වසමුධානං රූපං කට්ඨනා රූපං උපාදු රූපං,
බැහිරං ආහාරං, උතුසමුධානං අසංඤ්ඤසන්නානං එකං මහාභූතං
පටිච්ච, මහාභූතෙ පටිච්ච කට්ඨනා රූපං උපාදුරූපං.

අචිතකකඅච්චාරං ධම්මං පටිච්ච සචිතකකසච්චාරො ධම්මො
උප්පජ්ජති න භෙතුපච්චයා : අභේතුකපටිසන්ධිකඛණේ වත්ථුං පටිච්ච
සචිතකකසච්චාරා ඛන්ධා.

අචිතකකඅච්චාරං ධම්මං පටිච්ච අචිතකකච්චාරමනො ධම්මො
උප්පජ්ජති න භෙතුපච්චයා : අභේතුකපටිසන්ධිකඛණේ වත්ථුං පටිච්ච
චිතකකො.

අචිතකකඅච්චාරං ධම්මං පටිච්ච සචිතකකසච්චාරො ව අචිතකක
අච්චාරො ව ධම්මො උප්පජ්ජති න භෙතුපච්චයා : අභේතුකපටිසන්ධි-
කඛණේ වත්ථුං පටිච්ච සචිතකකසච්චාරා ඛන්ධා, මහාභූතෙ පටිච්ච
කට්ඨනාරූපං.

අචිතකකඅච්චාරං ධම්මං පටිච්ච අචිතකකච්චාරමනො ව
අචිතකකඅච්චාරො ව ධම්මො උප්පජ්ජති න භෙතුපච්චයා : අභේතුක
පටිසන්ධිකඛණේ වත්ථුං පටිච්ච චිතකකො මහාභූතෙ පටිච්ච කට්ඨනා
රූපං.

අචිතකකඅච්චාරං ධම්මං පටිච්ච සචිතකකසච්චාරො ව අචිතකක-
ච්චාරමනො ව ධම්මො උප්පජ්ජති න භෙතුපච්චයා : අභේතුකා
පටිසන්ධිකඛණේ වත්ථුං පටිච්ච සචිතකකසච්චාරා ඛන්ධා ව
චිතකකො ව.

අචිතකකඅච්චාරං ධම්මං පටිච්ච සචිතකකසච්චාරො ව,
අචිතකකච්චාරමනො ව අචිතකකඅච්චාරො ව ධම්මො උප්පජ්ජති
න භෙතුපච්චයා : අභේතුකපටිසන්ධිකඛණේ වත්ථුං පටිච්ච සචිතකක
සච්චාරා ඛන්ධා ව චිතකකො ව, මහාභූතෙ පටිච්ච කට්ඨනාරූපං.

සවිතකකසව්වාරයෙහි අවිතකකසව්වාරයෙහි ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරං එකං ඛන්ධයෙහි වස්සුයෙහි පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධො ච වස්සුයෙහි පටිච්ච දො ඛන්ධා.

සවිතකකසව්වාරයෙහි අවිතකකසව්වාරයෙහි ධම්මං පටිච්ච අවිතකකසව්වාරමනෙතො ධම්මො උප්පජ්ජති නහෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරෙ ඛන්ධො ච වස්සු. ච පටිච්ච විතකෙකා.

සවිතකකසව්වාරයෙහි අවිතකකසව්වාරයෙහි ධම්මං පටිච්ච අවිතකකසව්වාරො ධම්මො උප්පජ්ජති නහෙතුපච්චයා : අහෙතුක සවිතකකසව්වාරෙ ඛන්ධො ච මහාභූතෙ ච පටිච්ච විතකසමුදයානං රූපං, අහෙතුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරෙ ඛන්ධො ච මහාභූතෙ ච පටිච්ච කටන්තාරූපං.

සවිතකකසව්වාරයෙහි අවිතකකසව්වාරයෙහි ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ච අවිතකකසව්වාරො ච ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරං එකං ඛන්ධයෙහි වස්සුයෙහි පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධො ච වස්සුයෙහි පටිච්ච දො ඛන්ධා, සවිතකකසව්වාරෙ ඛන්ධො ච මහාභූතෙ ච පටිච්ච කටන්තාරූපං.

අවිතකකසව්වාරයෙහි අවිතකකසව්වාරයෙහි ධම්මං පටිච්ච අවිතකකසව්වාරමනෙතො ච අවිතකකසව්වාරො ච ධම්මො උප්පජ්ජති නහෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරෙ ඛන්ධො ච වස්සුයෙහි පටිච්ච විතකෙකා, සවිතකකසව්වාරෙ ඛන්ධො ච මහාභූතෙ ච පටිච්ච කටන්තාරූපං.

සවිතකකසව්වාරයෙහි අවිතකකසව්වාරයෙහි ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ච අවිතකකසව්වාරමනෙතො ච ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරං එකං ඛන්ධයෙහි වස්සුයෙහි පටිච්ච තයො ඛන්ධා විතකෙකා ච, දො ඛන්ධො ච වස්සුයෙහි පටිච්ච දො ඛන්ධා විතකෙකා ච.

සවිතකකසව්වාරයෙහි අවිතකකසව්වාරයෙහි ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ච අවිතකකසව්වාරමනෙතො ච අවිතකකසව්වාරො ච ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරං එකං ඛන්ධයෙහි වස්සුයෙහි පටිච්ච තයො ඛන්ධා විතකෙකා ච, දො ඛන්ධො ච වස්සුයෙහි පටිච්ච දො ඛන්ධා විතකෙකා ච සවිතකකසව්වාරෙ ඛන්ධො ච මහාභූතෙ ච පටිච්ච කටන්තාරූපං.

අවිතකකච්චාරමනනඤ්ඤි අවිතකකඅව්චාරඤ්ඤි ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුක පටිසන්ධිකඛණේ විතකකඤ්ඤි චක්ඛුඤ්ඤි පටිච්ච සවිතකකසච්චාරා ඛන්ධා.

අවිතකකච්චාරමනනඤ්ඤි අවිතකකඅව්චාරඤ්ඤි ධම්මං පටිච්ච අවිතකකඅව්චාරො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකං විතකකඤ්ඤි මහාභූතෙ ච පටිච්ච විතනසමුට්ඨානං රූපං, අහෙතුක-පටිසන්ධිකඛණේ විතකකඤ්ඤි මහාභූතෙ ච පටිච්ච කට්ඨනාරූපං.

අවිතකකච්චාරමනනඤ්ඤි අවිතකකඅව්චාරඤ්ඤි ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ච අවිතකකඅව්චාරො ච ධම්මො උප්පජ්ජනති න හෙතුපච්චයා : අහෙතුකපටිසන්ධිකඛණේ විතකකඤ්ඤි චක්ඛුඤ්ඤි පටිච්ච සවිතකකසච්චාරා ඛන්ධා, විතකකඤ්ඤි මහාභූතෙ ච පටිච්ච කට්ඨනාරූපං.

සවිතකකසච්චාරඤ්ඤි අවිතකකච්චාරමනනඤ්ඤි ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකං සවිතකකසච්චාරං එකං ඛන්ධඤ්ඤි විතකකඤ්ඤි පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධෙ ච විතකකඤ්ඤි පටිච්ච දො ඛන්ධා, අහෙතුකපටිසන්ධි-කඛණේ සවිතකකසච්චාරං එකං ඛන්ධඤ්ඤි විතකකඤ්ඤි පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධෙ ච විතකකඤ්ඤි පටිච්ච දො ඛන්ධා, විචිකිච්ඡා-සහගතෙ උද්ධච්චසහගතෙ ඛන්ධෙ ච විතකකඤ්ඤි පටිච්ච විචිකිච්ඡා-සහගතො උද්ධච්චසහගතො මොහො.

සවිතකකසච්චාරඤ්ඤි අවිතකකච්චාරමනනඤ්ඤි ධම්මං පටිච්ච අවිතකකඅව්චාරො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා : අහෙතුකෙ සවිතකකසච්චාරෙ ඛන්ධෙ ච විතකකඤ්ඤි පටිච්ච විතනසමුට්ඨානං රූපං, අහෙතුක පටිසන්ධිකඛණේ.

සවිතකකසච්චාරඤ්ඤි අවිතකකච්චාරමනනඤ්ඤි ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ච අවිතකකඅව්චාරො ච ධම්මො උප්පජ්ජනති න හෙතුපච්චයා : අහෙතුකං සවිතකකසච්චාරං එකං ඛන්ධඤ්ඤි විතකකඤ්ඤි පටිච්ච තයො ඛන්ධා විතනසමුට්ඨානඤ්ඤි රූපං, දො ඛන්ධෙ ච විතකකඤ්ඤි පටිච්ච දො ඛන්ධා විතනසමුට්ඨානඤ්ඤි රූපං, අහෙතුකපටිසන්ධිකඛණේ.

සවිතකකසච්චාරඤ්ඤි අවිතකකච්චාරමනනඤ්ඤි අවිතකක අව්චාරඤ්ඤි ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති නහෙතුපච්චයා :

අහෙනුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරං එකං ඛන්ධිකඛණි විතකකඛණි වස්ථුකඛණි පටිච්ච නයො ඛන්ධා, දො ඛන්ධි ව විතකකඛණි වස්ථුකඛණි පටිච්ච දො ඛන්ධා.

සවිතකකසව්වාරකඛණි අවිතකකව්වාරමන්තකඛණි අවිතකකඅව්වාරකඛණි ධම්මං පටිච්ච අවිතකකඅව්වාරො ධම්මො උපපජ්ජති නහෙනුපච්චයා : අහෙනුකෙ සවිතකකසව්වාරෙ ඛන්ධි ව විතකකඛණි මහාභූතෙ ව පටිච්ච විතකසමුට්ඨානං රූපං, අහෙනුකපටිසන්ධිකඛණේ.

සවිතකකසව්වාරකඛණි අවිතකකව්වාරමන්තකඛණි අවිතකකඅව්වාරකඛණි ධම්මං පටිච්ච සවිතකකසව්වාරො ව අවිතකකඅව්වාරො ව ධම්මො උපපජ්ජති න හෙනුපච්චයා : අහෙනුකපටිසන්ධිකඛණේ සවිතකකසව්වාරං එකං ඛන්ධිකඛණි විතකකඛණි වස්ථුකඛණි පටිච්ච නයො ඛන්ධා දො ඛන්ධි ව විතකකඛණි වස්ථුකඛණි පටිච්ච දො ඛන්ධා, සවිතකකසව්වාරෙ ඛන්ධි ව විතකකඛණි මහාභූතෙ ව පටිච්ච කට්ඨනාරූපං.

සවිතකකසව්වාරං ධම්මං පටිච්ච අවිතකකඅව්වාරො ධම්මො උපපජ්ජති න ආරම්භණපච්චයා : සවිතකකසව්වාරෙ ඛන්ධි පටිච්ච විතකසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ සවිතකකසව්වාරෙ ඛන්ධි පටිච්ච කට්ඨනාරූපං.

අවිතකකව්වාරමන්තං ධම්මං පටිච්ච අවිතකක අව්වාරො ධම්මො උපපජ්ජති න ආරම්භණපච්චයා : අවිතකකව්වාරමන්තෙ ඛන්ධි පටිච්ච විතකසමුට්ඨානං රූපං, විතකකං පටිච්ච විතකසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ අවිතකකව්වාරමන්තෙ ඛන්ධි පටිච්ච කට්ඨනාරූපං පටිසන්ධිකඛණේ විතකකං පටිච්ච කට්ඨනාරූපං.

අවිතකකඅව්වාරං ධම්මං පටිච්ච අවිතකකඅව්වාරො ධම්මො උපපජ්ජති න ආරම්භණපච්චයා : අවිතකකඅව්වාරෙ ඛන්ධි පටිච්ච විතකසමුට්ඨානං රූපං, විවාරං පටිච්ච විතකසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ අවිතකකඅව්වාරෙ ඛන්ධි පටිච්ච කට්ඨනාරූපං, විවාරං පටිච්ච කට්ඨනාරූපං, ඛන්ධි පටිච්ච වස්ථු, එකං මහාභූතං පටිච්ච, බාහිරං, ආහාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, අසංඝස්සයනානං එකං මහාභූතං පටිච්ච කට්ඨනාරූපං.

සවිතකකසව්වාරකඛණි අවිතකකඅව්වාරකඛණි ධම්මං පටිච්ච අවිතකක අව්වාරො ධම්මො උපපජ්ජති න ආරම්භණපච්චයා : සවිතකකසව්වාරෙ ඛන්ධි ව මහාභූතෙ ව පටිච්ච විතකසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ සවිතකකසව්වාරෙ ඛන්ධි ව මහාභූතෙ ව පටිච්ච කට්ඨනාරූපං.

අවිතකකච්චාරමනෙකඤ්ඤා අවිතකකඅච්චාරකඤ්ඤා ධම්මං පටිච්ච අවිතකකඅච්චාරො ධම්මො උප්පජ්ජති න ආරම්භපච්චයා : අවිතකකච්චාරමනෙක ඛණ්ඩෙ ව ච්චාරකඤ්ඤා පටිච්ච විනාසමුද්ධානං රූපං, අවිතකකච්චාරමනෙක ඛණ්ඩෙ ව මහාභූතෙ ව පටිච්ච විනාසමුද්ධානං රූපං, විතකකඤ්ඤා මහාභූතෙ ව පටිච්ච විනාසමුද්ධානං රූපං, පටිසන්ධිකඛණ්ඩෙක අවිතකකච්චාරමනෙක ඛණ්ඩෙ ව ච්චාරකඤ්ඤා -පෙ-කට්ඨනා රූපං.

සවිතකකසච්චාරකඤ්ඤා අවිතකකච්චාරමනකඤ්ඤා ධම්මං පටිච්ච අවිතකකඅච්චාරො ධම්මො උප්පජ්ජති න ආරම්භපච්චයා : සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ව විතකකඤ්ඤා පටිච්ච විනාසමුද්ධානං රූපං, පටිසන්ධිකඛණ්ඩෙක.

සවිතකකසච්චාරකඤ්ඤා අවිතකකච්චාරමනකඤ්ඤා අවිතකකඅච්චාරකඤ්ඤා ධම්මං පටිච්ච අවිතකකඅච්චාරො ධම්මො උප්පජ්ජති න ආරම්භපච්චයා : සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ව විතකකඤ්ඤා මහාභූතෙ ව පටිච්ච විනාසමුද්ධානං රූපං, පටිසන්ධිකඛණ්ඩෙක කට්ඨනාරූපං.

සවිතකකසච්චාරං ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා -පෙ- සන්ත.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච අවිතකකච්චාරමනො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා : අවිතකකච්චාරමනෙක ඛණ්ඩෙ පටිච්ච අවිතකකච්චාරමනොධිපති විපාකං අවිතකකච්චාරමනං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා පටිසන්ධිකඛණ්ඩෙක.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා : විතකකං පටිච්ච සවිතකකසච්චාරං ඛණ්ඩං, පටිසන්ධිකඛණ්ඩෙක.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච අවිතකකඅච්චාරො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා : විපාකෙ අවිතකකච්චාරමනෙක ඛණ්ඩෙ පටිච්ච විචාරො ව විනාසමුද්ධානකඤ්ඤා රූපං.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ව අවිතකකඅච්චාරො ව ධම්මො උප්පජ්ජනාති න අධිපතිපච්චයා : විතකකං පටිච්ච සවිතකකසච්චාරං ඛණ්ඩං ව විනාසමුද්ධානකඤ්ඤා රූපං.

අවිතකකච්චාරමනං පටිච්ච අවිතකකච්චාරමනො ව අවිතකකඅච්චාරො ව ධම්මො උප්පජ්ජනාති න අධිපතිපච්චයා : විපාකං අවිතකක

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විවාරමණං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා විවාරො ච විනිසමුට්ඨානඤ්ඤා රූපං.

අවිනිශ්චයනීයං ධම්මං පටිච්ච අවිනිශ්චයනීයවිවාරො ධම්මො උප්පජ්ජති න අධිපතිපත්තියා: අවිනිශ්චයනීයවිවාරෙ ඛන්ධෙ පටිච්ච අවිනිශ්චයනීයවිවාරාධිපති විපාකං අවිනිශ්චයනීයවිවාරං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා.

අවිනිශ්චයනීයවිවාරං ධම්මං පටිච්ච සවිනිශ්චයනීයවිවාරො ධම්මො උප්පජ්ජති න අධිපතිපත්තියා: පටිසන්ධිකඛණේ වත්තී. පටිච්ච සවිනිශ්චයනීයවිවාරා ඛන්ධා.

අවිනිශ්චයනීයවිවාරං ධම්මං පටිච්ච අවිනිශ්චයනීයවිවාරමණො ධම්මො උප්පජ්ජති න අධිපතිපත්තියා: විවාරං පටිච්ච අවිනිශ්චයනීයවිවාරමණො අධිපති, විපාකං විවාරං පටිච්ච අවිනිශ්චයනීයවිවාරමණො ඛන්ධා අවිනිශ්චයනීයවිවාරං ධම්මං පටිච්ච, සත්තං.

සවිනිශ්චයනීයවිවාරඤ්ඤා අවිනිශ්චයනීයවිවාරඤ්ඤා ධම්මං පටිච්ච, (සංඛින්නං.)

අවිනිශ්චයනීයවිවාරමණඤ්ඤා අවිනිශ්චයනීයවිවාරඤ්ඤා ධම්මං පටිච්ච සවිනිශ්චයනීයවිවාරො ධම්මො උප්පජ්ජති -පෙ- අවිනිශ්චයනීයවිවාරමණො ධම්මො උප්පජ්ජති න අධිපතිපත්තියා: අවිනිශ්චයනීයවිවාරමණෙ ඛන්ධෙ ච විවාරඤ්ඤා පටිච්ච අවිනිශ්චයනීයවිවාරමණො අධිපති, විපාකං අවිනිශ්චයනීයවිවාරමණං එකං ඛන්ධඤ්ඤා විවාරඤ්ඤා පටිච්ච, (සංඛින්නං.)

සවිනිශ්චයනීයවිවාරං ධම්මං පටිච්ච අවිනිශ්චයනීයවිවාරො ධම්මො උප්පජ්ජති න අනන්තරපත්තියා: න සමනන්තරපත්තියා, න අනුඤ්ඤා මංගලපත්තියා, න උපනිශ්චයපත්තියා: (න ආරම්භණ සද්ධිං.)

සවිනිශ්චයනීයවිවාරං ධම්මං පටිච්ච සවිනිශ්චයනීයවිවාරො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපත්තියා: සත්තං.

අවිනිශ්චයනීයවිවාරමණං ධම්මං පටිච්ච අවිනිශ්චයනීයවිවාරමණො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපත්තියා: අරූපෙ අවිනිශ්චයනීයවිවාරමණං එකං ඛන්ධං පටිච්ච.

අවිනිශ්චයනීයවිවාරමණං ධම්මං පටිච්ච සවිනිශ්චයනීයවිවාරො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපත්තියා: අරූපෙ විනිශ්චයනීයවිවාරමණෙ ඛන්ධො ඛන්ධා, පටිසන්ධිකඛණේ.

අවිනිශ්චයනීයවිවාරමණං ධම්මං පටිච්ච අවිනිශ්චයනීයවිවාරො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපත්තියා: අරූපෙ අවිනිශ්චයනීයවිවාරමණෙ ඛන්ධො

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පට්ඨව වීචාරො, අවිතකකච්චාරමනෙත ඛෙක පට්ඨව විතසමුට්ඨානං රූපං, විතකකං පට්ඨව විතසමුට්ඨානං රූපං, පටිසන්ධිකකිණෙ.

අවිතකකච්චාරමනං ධම්මං පට්ඨව සවිතකකසච්චාරො ව අවිතකකඅච්චාරො ව ධම්මා උප්පජ්ජන්ති න පුරෙජාතපච්චයා; පටිසන්ධිකකිණෙ විතකකං පට්ඨව සවිතකකසච්චාරා ඛෙකා කට්ඨානා ව රූපං.

අවිතකකච්චාරමනං ධම්මං පට්ඨව අවිතකකච්චාරමනො ව අවිතකකඅච්චාරො ව ධම්මා උප්පජ්ජන්ති න පුරෙජාතපච්චයා; අරූපෙ අවිතකකච්චාරමනං එකං ඛෙකං පට්ඨව තයො ඛෙකා වීචාරො ව, පටිසන්ධිකකිණෙ.

අවිතකකඅච්චාරං ධම්මං පට්ඨව අවිතකකඅච්චාරො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා; අරූපෙ අවිතකකඅච්චාරං එකං ඛෙකං පට්ඨව තයො ඛෙකා. -පෙ- අවිතකකඅච්චාරෙ ඛෙක පට්ඨව විතසමුට්ඨානං රූපං, වීචාරං පට්ඨව විතසමුට්ඨානං රූපං පටිසන්ධිකකිණෙ.

අවිතකකඅච්චාරං ධම්මං පට්ඨව සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා; පටිසන්ධිකකිණෙ චක්ඛුං පට්ඨව සවිතකකසච්චාරා ඛෙකා.

අවිතකකඅච්චාරං ධම්මං පට්ඨව අවිතකකච්චාරමනො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා; අරූපෙ වීචාරං පට්ඨව අවිතකකච්චාරමනො ඛෙකා පටිසන්ධිකකිණෙ, (සංඛිතං.)

සවිතකකසච්චාරං අවිතකකඅච්චාරං, සත්ත.

අවිතකකච්චාරමනං අවිතකකඅච්චාරං ධම්මං පට්ඨව අවිතකකච්චාරමනො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා, අරූපෙ අවිතකකච්චාරමනං එකං ඛෙකං වීචාරං පට්ඨව තයො ඛෙකා, පටිසන්ධිකකිණෙ, (සංඛිතං.)

අවිතකකච්චාරමනං අවිතකකඅච්චාරං ධම්මං පට්ඨව අවිතකකච්චාරමනො ව අවිතකකඅච්චාරො ව ධම්මො උප්පජ්ජන්ති -පෙ- (සංඛිතං.) පටිසන්ධිකකිණෙ න පුරෙජාතමූලකෙ යථා සුඤ්ඤං අරූපං, තථා අරූපා කාතඛිං, න පච්ජාජාතපච්චයා, න ආසෙවනපච්චයා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිනකකවිවාරමනං. ධම්මං පටිච්ච අවිනකකවිවාරමනො ධම්මො උප්පජ්ජති න ආසෙවනපච්චයා: විපාකං අවිනකකවිවාරමනං එකං බන්ධං පටිච්ච, (සංඛින්නං.)

අවිනකකඅවිවාරං. ධම්මං පටිච්ච අවිනකකඅවිවාරො ධම්මො උප්පජ්ජති න ආසෙවනපච්චයා: විපාකං අවිනකකඅවිවාරං එකං බන්ධං පටිච්ච, (සංඛින්නං.)

සවිනකකසවිවාරං. ධම්මං පටිච්ච සවිනකකසවිවාරො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: සවිනකකසවිවාරෙ බන්ධං පටිච්ච සවිනකකසවිවාරා වෙතනා.

අවිනකකවිවාරමනං. ධම්මං පටිච්ච අවිනකකවිවාරමනො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: අවිනකකවිවාරමනෙ බන්ධං පටිච්ච අවිනකකවිවාරමනො වෙතනා.

අවිනකකවිවාරමනං. ධම්මං පටිච්ච සවිනකකසවිවාරො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: විනකකං පටිච්ච සවිනකක සවිවාරා වෙතනා.

අවිනකකඅවිවාරං. ධම්මං පටිච්ච අවිනකකඅවිවාරො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: අවිනකකඅවිවාරෙ බන්ධං පටිච්ච අවිනකකඅවිවාරා වෙතනා, බාහිරං, ආහාරසමුප්පාදානං, උතුසමුප්පාදානං එකං මහාභූතං පටිච්ච.

අවිනකකඅවිවාරං. ධම්මං පටිච්ච අවිනකකවිවාරමනො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: විවාරං පටිච්ච අවිනකකවිවාරමනො වෙතනා.

අවිනකකවිවාරමනාඤ්ඤි අවිනකකඅවිවාරාඤ්ඤි ධම්මං පටිච්ච අවිනකකවිවාරමනො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: අවිනකකවිවාරමනෙ බන්ධං ව විවාරාඤ්ඤි පටිච්ච අවිනකකවිවාරමනො වෙතනා.

සවිනකකසවිවාරාඤ්ඤි අවිනකකවිවාරමනාඤ්ඤි ධම්මං පටිච්ච සවිනකකසවිවාරො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා: සවිනකකසවිවාරෙ බන්ධං ව විනකකාඤ්ඤි පටිච්ච සවිනකකසවිවාරා වෙතනා.

සවිනකකසවිවාරං. ධම්මං පටිච්ච සවිනකකසවිවාරො ධම්මො උප්පජ්ජති න විපාකපච්චයා: (සංඛින්නං), න ආහාරපච්චයා, බාහිරං, උතුසමුප්පාදානං -පෙ- න ඉන්ද්‍රියපච්චයා, බාහිරං. ආහාරසමුප්පාදානං උතුසමුප්පාදානං, අසංඝ්‍රහසන්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතින්ද්‍රියං, න ක්‍රියානපච්චයා, පඤ්ඤා විශ්ලේෂසහගතං එකං බන්ධං -පෙ- බාහිරං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං. අසංකෘතසත්තානං න ආසෙවන මූලකෙ අවිතකකච්චාරමනං විපාකෙන සහගච්ඡනෙන න පුරෙජාන සද්දිසං කාතබ්බං, අවිතකකච්චාරමනං අවිතකකච්චාරමනං ගච්ඡනෙන විපාකො දෙසෙතබ්බො, න මග්ගපච්චයා, න සමපයුත්ත පච්චයා, න වීපයුත්තපච්චයා, අරුපෙ. සවිතකකසච්චාරං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධං පටිච්ච දො බන්ධා.

සවිතකකසච්චාරං ධම්මං පටිච්ච අවිතකකච්චාරමනො ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ සවිතකකසච්චාරෙ බන්ධං පටිච්ච විතකෙකා.

සවිතකකසච්චාරං ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ව අවිතකකච්චාරමනො ව ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ සවිතකකසච්චාරං එකං බන්ධං පටිච්ච නයො බන්ධා විතකෙකා ව, දො බන්ධං පටිච්ච දො බන්ධා විතකෙකා ව.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච අවිතකකච්චාරමනො ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ අවිතකකච්චාරමනං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධං පටිච්ච දො බන්ධා.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච සවිතකකසච්චාරො ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ විතකං පටිච්ච සවිතකකසච්චාරො බන්ධා.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච අවිතකකච්චාරො ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ අවිතකකච්චාරමනෙ බන්ධං පටිච්ච විචාරො.

අවිතකකච්චාරමනං ධම්මං පටිච්ච අවිතකකච්චාරමනො ව අවිතකකච්චාරො ව ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ අවිතකකච්චාරමනං එකං බන්ධං පටිච්ච නයො බන්ධා විචාරො ව දො බන්ධං පටිච්ච දො බන්ධා විචාරො ව.

අවිතකකච්චාරං ධම්මං පටිච්ච අවිතකකච්චාරො ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ අවිතකකච්චාරං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධං පටිච්ච දො බන්ධා, බාහිරං, ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසංකෘතසත්තානං එකං මහාගුත්තං පටිච්ච.

අවිතකකච්චාරං ධම්මං පටිච්ච අවිතකකච්චාරමනො ධම්මො උප්පජ්ජති න වීපයුත්තපච්චයා: අරුපෙ විචාරං පටිච්ච අවිතකකච්චාරමනො බන්ධා.

අවිතකකවිචාර මතඤ්ඤා අවිතකකඅවිචාරඤ්ඤා ධම්මං පටිච්ච අවි-
තකක විචාරමනෙතා ධම්මො උප්පජ්ජති න විප්පයුත්තපච්චයා: අරුපෙ,
අවිතකකවිචාරමනං එකං බන්ධනඤ්ඤා විචාරඤ්ඤා පටිච්ච තයො බන්ධා,
දො ඛන්ධෙ ව විචාරඤ්ඤා පටිච්ච දො බන්ධා.

සවිතකකසවිචාරඤ්ඤා අවිතකකවිචාරමනාඤ්ඤා ධම්මං පටිච්ච සවි-
තකකසවිචාරො ධම්මො උප්පජ්ජති න විප්පයුත්තපච්චයා: අරුපෙ සවිතකක
සවිචාරං එකං බන්ධනඤ්ඤා විතකකඤ්ඤා පටිච්ච තයො බන්ධා, දො
ඛන්ධෙ ව විතකකඤ්ඤා පටිච්ච දො බන්ධා.

සවිතකකසවිචාරං ධම්මං පටිච්ච අවිතකකඅවිචාරො ධම්මො
උප්පජ්ජති නොනන්තිපච්චයා: නො විගතපච්චයා -පෙ-.

ගණනා

න හෙතුයා තෙතතිංස, න ආරම්භණ සත්ත, න අධිපතියා
සත්තතිංස, න අනත්තරෙ සත්තා, න සම්මතත්තරෙ සත්ත, න අඤ්ඤා-
මඤ්ඤා සත්ත, න උපනිස්සයෙ සත්ත, න පුරෙජාතෙ සත්තතිංස.
න පච්ඡාජාතෙ සත්තතිංස, න ආසෙවනෙ සත්තතිංස, න කම්මෙ
සත්ත, න විපාකෙ විස, න ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න
ඤ්ඤානෙ එකං, න මග්ගෙ තෙතතිංස, න සම්පයුත්තෙ සත්ත, න විප්ප-
යුත්තෙ එකාදස, නො නන්තියා සත්ත, නො විගතෙ සත්ත, (යථා
කුසලතතිකෙ පච්චනියගණනා එවං ගණෙතබ්බං.)

පච්චනියං නිධ්දීතං.

හෙතුපච්චයා න ආරම්භණ සත්ත, (සංඛිතං.) (යථා, කුසලතතිකෙ
අනුලොමපච්චනියගණනා, එවං ගණෙතබ්බං).

න හෙතුපච්චයා ආරම්භණ වුද්ධස, (සංඛිතං.) (යථා කුස-
ලතතිකෙ පච්චනියානුලොම ගණනා. එවං ගණෙතබ්බං).

පටිච්චවාරො නිවර්තො.

සහජාතවාරා'පි පටිච්චවාරසදියො කාතබ්බා.

සවිතකකසවිචාරං ධම්මං පච්චයා සවිතකකසවිචාරො ධම්මො
උප්පජ්ජති හෙතුපච්චයා: සවිතකකසවිචාරං එකං බන්ධං පච්චයා තයො
බන්ධා. දො ඛන්ධෙ සත්ත පඤ්ඤා, අවිතකකවිචාරමනං ධම්මං
පච්චයා. පඤ්ඤා පඤ්ඤා, පටිච්චවාරසදියා.

අවිතකකඅවිචාරං ධම්මං පච්චයා අවිතකකඅවිචාරො ධම්මො
උප්පජ්ජති හෙතුපච්චයා: අවිතකකඅවිචාරං එකං බන්ධං පච්චයා තයො

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

බන්ධා වින්තසමුට්ඨානංඤ්ඤා රූපං. දෙව බන්ධෙ පච්චයා: දෙව බන්ධා, විචාරං පච්චයා වින්තසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණෙ වත්තං. පච්චයා අවිතකක අවිචාරා බන්ධා, වත්තං පච්චයා විචාරො.

අවිතකකඅවිචාරං ධම්මං පච්චයා සවිතකකසවිචාරො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: වත්තං. පච්චයා සවිතකකසවිචාරා බන්ධා, පටිසන්ධිකඛණෙ.

අවිතකකඅවිචාරං ධම්මං පච්චයා අවිතකකවිචාරමනො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: විචාරං පච්චයා අවිතකක විචාරමනො බන්ධා වත්තං. පච්චයා අවිතකකවිචාරමනො බන්ධා, වත්තං. පච්චයා විතකකො පටිසන්ධිකඛණෙ.

අවිතකකඅවිචාරං ධම්මං පච්චයා සවිතකකසවිචාරො ව අවිතකක- අවිචාරො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: වත්තං. පච්චයා සවි- තකකසවිචාරා බන්ධා, මහාභූතෙ පච්චයා වින්තසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණෙ.

අවිතකකඅවිචාරං ධම්මං පච්චයා අවිතකකවිචාරමනො ව අවි- තකකඅවිචාරො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: විචාරං පච්චයා අවි- තකකවිචාරමනො බන්ධා වින්තසමුට්ඨානංඤ්ඤා රූපං වත්තං. පච්චයා අවිතකක විචාරමනො බන්ධා, මහාභූතෙ පච්චයා වින්තසමුට්ඨානං රූපං, වත්තං. පච්චයා විතකකො මහාභූතෙ පච්චයා වින්තසමුට්ඨානං රූපං, වත්තං. පච්චයා අවිතකක විචාරමනො බන්ධා ව විචාරො ව, පටිසන්ධිකඛණෙ.

අවිතකකඅවිචාරං ධම්මං පච්චයා සවිතකකසවිචාරො ව අවිතකක- විචාරමනො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: වත්තං. පච්චයා සවිතකකසවිචාරා බන්ධා ව විතකකො ව පටිසන්ධිකඛණෙ.

අවිතකකඅවිචාරං ධම්මං පච්චයා සවිතකකසවිචාරො ව අවිතකක- විචාරමනො ව අවිතකකඅවිචාරො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: වත්තං. පච්චයා සවිතකකසවිචාරා බන්ධා ව විතකකො ව මහාභූතෙ පච්චයා වින්තසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණෙ.

සවිතකකසවිචාරං ව අවිතකකඅවිචාරංඤ්ඤා ධම්මං පච්චයා සවි- තකකසවිචාරො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: සවිතකකසවි- චාරං එකං බන්ධංඤ්ඤා වත්තංඤ්ඤා පච්චයා තයො බන්ධා, දෙව බන්ධා පච්චයා දෙව බන්ධා, පටිසන්ධිකඛණෙ.

සවිතකකසවිචාරං ව අවිතකකඅවිචාරංඤ්ඤා ධම්මං පච්චයා අවිතකකවිචාරමනො ධම්මො -පෙ- (පඨමඋද්ගරණෙ පච්චෙන පටිසන්ධිකඛණෙ සත්ත පඤ්ඤා කාතබ්බා)

අවිනකක විවාරමතකඤ්ඤා අවිනකක අවිවාරඤ්ඤා ධම්මං පච්චයා සවිනකකසවිවාරො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: විනකකඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා සවිනකකසවිවාරො ඛන්ධා. පටිසන්ධිකඛණේ. -ඌප-.

අවිනකකවිවාරමතකඤ්ඤා අවිනකකඅවිවාරඤ්ඤා ධම්මං පච්චයා අවිනකකවිවාරමතකඤ්ඤා ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අවිනකකවිවාරමතකඤ්ඤා ඵකං ඛන්ධඤ්ඤා විවාරඤ්ඤා පච්චයා තයො ඛන්ධා. අවිනකකවිවාරමතකඤ්ඤා ඵකං ඛන්ධඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා තයො ඛන්ධා. පටිසන්ධිකඛණේ. අවිනකකවිවාරමතකඤ්ඤා ඵකං ඛන්ධඤ්ඤා විවාරඤ්ඤා පච්චයා තයො ඛන්ධා, පටිසන්ධිකඛණේ අවිනකකවිවාරමතකඤ්ඤා ඵකං ඛන්ධං ච චක්ඛුඤ්ඤා පච්චයා තයො ඛන්ධා.

අවිනකකවිවාරමතකඤ්ඤා අවිනකකඅවිවාරඤ්ඤා ධම්මං පච්චයා අවිනකකඅවිවාරො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අවිනකකවිවාරමතකඤ්ඤා ඛන්ධං ච විවාරඤ්ඤා පච්චයා විනකසමුප්පාදානං රූපං. අවිනකකවිවාරමතකඤ්ඤා ඛන්ධං ච මහාභූතෙ ච පච්චයා විනකසමුප්පාදානං රූපං, විනකකඤ්ඤා මහාභූතෙ ච පච්චයා විනකසමුප්පාදානං රූපං, අවිනකකවිවාරමතකඤ්ඤා ඛන්ධං ච චක්ඛුඤ්ඤා පච්චයා විවාරො, එවං පටිසන්ධිකඛණේ, චක්ඛාරො.

අවිනකකවිවාරමතකඤ්ඤා අවිනකකඅවිවාරඤ්ඤා ධම්මං පච්චයා සවිනකකසවිවාරො ච අවිනකකඅවිවාරො ච ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: විනකකඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා සවිනකකසවිවාරො ඛන්ධා. විනකකඤ්ඤා මහාභූතෙ ච පච්චයා විනකසමුප්පාදානං රූපං, පටිසන්ධිකඛණේ,

අවිනකකවිවාරමතකඤ්ඤා ච අවිනකකඅවිවාරඤ්ඤා ධම්මං පච්චයා අවිනකකවිවාරමතකඤ්ඤා ච අවිනකකඅවිවාරො ච ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අවිනකකවිවාරමතකඤ්ඤා ඵකං ඛන්ධඤ්ඤා විවාරඤ්ඤා පච්චයා තයො ඛන්ධා විනකසමුප්පාදානාඤ්ඤා රූපං. අවිනකකවිවාරමතකඤ්ඤා ඵකං ඛන්ධඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා තයො ඛන්ධා, අවිනකකවිවාරමතකඤ්ඤා ඛන්ධං ච මහාභූතෙ ච පච්චයා විනකසමුප්පාදානං රූපං. අවිනකකවිවාරමතකඤ්ඤා ඵකං ඛන්ධඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා තයො ඛන්ධා විවාරො ච පටිසන්ධිකඛණේ තයො ඛන්ධා. අවසේසෙසු ද්විසු සට්ඨෙසු පටිත්තං පටිසන්ධි විඤ්ඤාපෙතං.

හෙතුපච්චයා නිධ්මිතා.

ගණනා

හෙතුපච්චයං අනුමජ්ජනෙන පච්චයවාරො විඤ්ඤාපෙතං යථා පටිච්චගණනා, එවං ගණනෙතං. අධිපතියා සත්තනිසං, පුරෙජාතෙව

ආසෙවනෙව එකවීස, අයං එක වීසෙයො, පට්ඨනියෙ න හෙතුයා නෙතනිංස. පඤ්ඤා, සත්තස්ස ඤානෙස්ස සත්ත මොහා උඤ්චිතධ්මා. මූල පදෙස්සෙව. නාරමච්ඡෙණ සත්ත. විත්තසමුට්ඨානා උඤ්චිතධ්මා. සවිතකක සවිචාරමූලකා සත්තපඤ්ඤා. න අධිපතියා කාතධ්මා.

අවිතකකවිචාර මත්තං ධම්මං පට්ඨයා අවිතකකවිචාරමත්තො ධම්මො උපපජ්ජති න අධිපති පට්ඨයා: අවිතකකවිචාරමත්තො ධම්මො පට්ඨයා අවිතකකවිචාරමත්තො අධිපති. විපාකං අවිතකකවිචාරමත්තං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා. පටිසන්ධිකඛණේ.

අවිතකකවිචාරමත්තං ධම්මං, පට්ඨයා -පෙ- (යථා පට්ඨව තයො තථා පඤ්ඤා පඤ්ඤා කාතධ්මා).

අවිතකකඅවිචාරං ධම්මං පට්ඨයා අවිතකකඅවිචාරො ධම්මො උපපජ්ජති න අධිපතිපට්ඨයා: අවිතකකඅවිචාරෙ ඛන්ධො පට්ඨයා අවි- තකකඅවිචාරා අධිපති විපාකං අවිතකකඅවිචාරං එකං ඛන්ධං පට්ඨයා තයො ඛන්ධා විත්තසමුට්ඨානාඤ්ඤා රූපං, විපාකං විචාරං පට්ඨයා විත්ත- සමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ වත්තුං. පට්ඨයා අවිතකකඅවිචාරාධි- පති, වත්තුං පට්ඨයා විපාකා අවිතකකඅවිචාරා ඛන්ධා ව විචාරො ව -පෙ-

අවිතකකඅවිචාරං ධම්මං පට්ඨයා, සවිතකකසවිචාරො ධම්මො උපපජ්ජති න අධිපතිපට්ඨයා.

අවිතකකඅවිචාරං ධම්මං පට්ඨයා අවිතකකවිචාරමත්තො ධම්මො උපපජ්ජති න අධිපතිපට්ඨයා: විචාරං පට්ඨයා අවිතකකවිචාරමත්තො අධිපති, වත්තුං. පට්ඨයා අවිතකකවිචාරමත්තො අධිපති. විපාකං විචාරං පට්ඨයා අවිතකකවිචාරමත්තො ඛන්ධා, වත්තුං. පට්ඨයා විපාකා අවිතකක විචාරමත්තො ඛන්ධා, පටිසන්ධිකඛණේ.

අවිතකකඅවිචාරං ධම්මං පට්ඨයා සවිතකකසවිචාරො ව අවිතකක අවිචාරො ව ධම්මො උපපජ්ජති න අධිපති පට්ඨයා: වත්තුං. පට්ඨයා- සවිතකකසවිචාරා ඛන්ධා, මහාභූතෙ පට්ඨයා විත්තසමුට්ඨානං රූපං, පටිසන්ධිකඛණේ. -පෙ-

අවිතකකඅවිචාරං ධම්මං පට්ඨයා අවිතකකවිචාරමත්තො ව අවි- තකකඅවිචාරො ව ධම්මො උපපජ්ජති න අධිපතිපට්ඨයා: විපාකං විචාරං පට්ඨයා අවිතකකවිචාරමත්තො ඛන්ධා විත්තසමුට්ඨානාඤ්ඤා රූපං වත්තුං. පට්ඨයා විපාකා, අවිතකකවිචාරමත්තො ඛන්ධා විචාරො ව

මහාභූතෙ පච්චයා විනිකසමුට්ඨානං රූපං චක්ඛුං පච්චයා විනිකකො. මහාභූතෙ පච්චයා විනිකසමුට්ඨානං රූපං, චක්ඛුං පච්චයා විපාකා අවිනිකකවිචාරමනො ඛෙධා ච විචාරො ච පටිසන්ධිකඛණේ.

අවිනිකකඅවිචාරං ධම්මං පච්චයා සවිනිකකසවිචාරො ච අවිනිකක විචාරමනො ච ධම්මො උපපජ්ජති න අධිපතිපච්චයා: චක්ඛුං පච්චයා සවිනිකකසවිචාරා ඛෙධා ච විනිකකො ච, පටිසන්ධිකඛණේ, පඨමසට්ඨායං සම්පූර්ණණා.

අවිනිකකවිචාරමනෙඤ්ඤි අවිනිකකඅවිචාරෙඤ්ඤි ධම්මං පච්චයා සවිනිකකසවිචාරො ධම්මො උපපජ්ජති න අධිපතිපච්චයා: විනිකකෙඤ්ඤි චක්ඛුං පච්චයා සවිනිකකසවිචාරා ඛෙධා, පටිසන්ධිකඛණේ.

අවිනිකකවිචාරමනෙඤ්ඤි අවිනිකකඅවිචාරෙඤ්ඤි ධම්මං පච්චයා අවිනිකකවිචාරමනො¹ ධම්මො උපපජ්ජති න අධිපතිපච්චයා: අවිනිකක විචාරමනෙ ඛෙධා ච විචාරෙඤ්ඤි පච්චයා අවිනිකකවිචාරමනොධිපති. අවිනිකකවිචාරමනෙ ඛෙධා ච චක්ඛුං පච්චයා අවිනිකකවිචාරමනොධිපති, විපාකං අවිනිකකවිචාරමනං එකං ඛෙධෙඤ්ඤි විචාරෙඤ්ඤි පච්චයා විපාකං අවිනිකකවිචාරමනං එකං ඛෙධෙඤ්ඤි චක්ඛුං පච්චයා තයො ඛෙධා පටිසන්ධිකඛණේ පඤ්ඤා කාතබ්බා.

සත්ත අවිනිකකවිචාරමනං ආගච්ඡති තස්මි විපාකං කාතබ්බං නාධිපති මූලකං සත්තනිස පඤ්ඤා කාතබ්බා. න අනානාරම්භි න සමනානාරම්භි න අඤ්ඤමඤ්ඤමි න උපනිසසයමි සත්ත පඤ්ඤා රූපං යෙව. න පුරෙජාතෙ සත්තනිස, පටිච්චාරපච්චනියසද්දිසං, නපච්චාජාතෙ සත්තනිස, න ආසෙවනෙපි සද්දිසං, සත්ත, අවිනිකකවිචාරමනොපි ආගච්ඡති. තස්මි විපාකා කාතබ්බා.

සවිනිකකසවිචාරං ධම්මං පච්චයා සවිනිකකසවිචාරො ධම්මො උපපජ්ජති න කම්මපච්චයා: සවිනිකකසවිචාරෙ ඛෙධා පච්චයා සවිනිකකසවිචාරා චේතනා, අවිනිකකවිචාරමනං ධම්මං පච්චයා අවිනිකක විචාරමනො චේතනා, සවිනිකකසවිචාරා චේතනා, අවිනිකකඅවිචාරං ධම්මං පච්චයා අවිනිකකඅවිචාරා චේතනා, පරිපූර්ණණං කාතබ්බං. සවිනිකකසවිචාරො චක්ඛුං පච්චයා සවිනිකකසවිචාරා චේතනා අවිනිකකවිචාරමනො විචාරං පච්චයා අවිනිකකවිචාරමනො චේතනා, චක්ඛුං පච්චයා අවිනිකකවිචාරමනො චේතනා.

1. අවිනිකක අවිචාරමනෙ-සිමු.

සචිතකකසච්චාරණේ අචිතකකඅච්චාරණේ ධර්මං පව්‍යයා සචිතකක සච්චාරො ධර්මො උප්පජ්ජති න කම්මපව්‍යයා සචිතකකසච්චාරො ඛෙධි ච වත්ථුඤ්ඤි පව්‍යයා සචිතකකසච්චාරා චෙතනා.

අචිතකකච්චාරමණාඤ්ඤි අචිතකකඅච්චාරණේ ධර්මං පව්‍යයා සචිතකකසච්චාරො ධර්මො උප්පජ්ජති න කම්මපව්‍යයා: චිතකකඤ්ඤි වත්ථුඤ්ඤි පව්‍යයා සචිතකකසච්චාරා චෙතනා.

අචිතකකච්චාරමණාඤ්ඤි අචිතකකඅච්චාරණේ ධර්මං පව්‍යයා අචිතකකච්චාරමණො ධර්මො උප්පජ්ජති න කම්මපව්‍යයා: අචිතකකච්චාරමණෙ ඛෙධි ච ච්චාරණේ පව්‍යයා අචිතකකච්චාරමණො චෙතනා, අචිතකකච්චාරමණෙ ඛෙධි ච වත්ථුඤ්ඤි පව්‍යයා අචිතකකච්චාරමණො චෙතනා.

සචිතකකසච්චාරණේ අචිතකකච්චාරමණාඤ්ඤි ධර්මං පව්‍යයා සචිතකකසච්චාරො ධර්මො උප්පජ්ජති න කම්මපව්‍යයා: සචිතකකසච්චාරො ඛෙධි ච චිතකකඤ්ඤි පව්‍යයා සචිතකකසච්චාරා චෙතනා.

සචිතකකසච්චාරණේ අචිතකකච්චාරමණාඤ්ඤි අචිතකකඅච්චාරණේ ධර්මං පව්‍යයා සචිතකකසච්චාරො ධර්මො උප්පජ්ජති න කම්මපව්‍යයා. සචිතකකසච්චාරො ඛෙධි ච චිතකකඤ්ඤි වත්ථුඤ්ඤි පව්‍යයා සචිතකක සච්චාරා චෙතනා.

න විජාකෙ සක්ඛාතිංස පඤ්ඤා කාතබ්බා, න ආහාර, න ඉන්ද්‍රිය, න ක්කාන, න මග්ග, න සම්පයුක්ත, න විප්පයුක්ත, නො නත්ථි, නො විගත පව්‍යයා විජාරෙතබ්බා.

ගණනා

න හෙතුයා තෙතකිංස, න ආරම්මණෙ සත්ත, න අධිපතියා සත්තකිංස, න අනන්තරෙ, න සමන්තානරෙ න අඤ්ඤමෙ ඤ්ඤි, න උපනිස්සයෙ සත්ත, න පුරෙජාතෙ න පච්ඡාජාතෙ න ආසෙවනෙ සත්තකිංස, න කම්මෙ එකාදස, න විජාකෙ සක්ඛාතිංස, න ආහාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ක්කානෙ එකං, න මග්ගෙ තෙතකිංස, න සම්පයුක්තෙ සත්ත, න විප්පයුක්තෙ එකාදස, නො නත්ථියා සත්ත, නො විගතෙ සත්ත.

පඨයචාරො නිධ්ධිතො.

නිස්සයමි නිත්තානං.

සචිතකකසච්චාරං ධර්මං සංසට්ඨා සචිතකකසච්චාරො ධර්මො උප්පජ්ජති හෙතුපව්‍යයා: සචිතකකසච්චාරං එකං ඛෙධිං සංසට්ඨා තයො ඛන්ධා, ඤ්ඤ ඛෙධි, පටිසන්ධිකම්මණ.

සවිනකකසව්වාරං ධම්මං සංසද්ධො අවිනකකව්වාරමනෙතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: සවිනකකසව්වාරෙ ඛන්ධො සංසද්ධො විනකෙකො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනකකසව්වාරං ධම්මං සංසද්ධො සවිනකකසව්වාරො ව අවිනකකව්වාරමනෙතො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: සවිනකකසව්වාරං එකං ඛන්ධං සංසද්ධො තයො ඛන්ධා විනකෙකො ව ද්දෙඛ ඛන්ධො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිනකකව්වාරමනං ධම්මං සංසද්ධො අවිනකකව්වාරමනෙතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා. අවිනකකව්වාරමනං එකං ඛන්ධං සංසද්ධො තයො ඛන්ධා, ද්දෙඛ ඛන්ධො සංසද්ධො ද්දෙඛ ඛන්ධා පටිසන්ධිකඛණේ.

අවිනකකව්වාරමනං ධම්මං සංසද්ධො සවිනකකසව්වාරො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: විනකකං සංසද්ධො සවිනකකසව්වාරො ඛන්ධා පටිසන්ධිකඛණේ.

අවිනකකව්වාරමනං ධම්මං සංසද්ධො අවිනකකඅව්වාරො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අවිනකකව්වාරමනෙතො ඛන්ධො සංසද්ධො ව්වාරො පටිසන්ධිකඛණේ අවිනකකව්වාරමනෙතො ඛන්ධො සංසද්ධො ව්වාරො.

අවිනකකව්වාරමනං ධම්මං සංසද්ධො අවිනකකව්වාරමනෙතො ව අවිනකකඅව්වාරො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අවිනකකව්වාරමනං එකං ඛන්ධං සංසද්ධො තයො ඛන්ධා ව්වාරො ව ද්දෙඛ ඛන්ධො සංසද්ධො ද්දෙඛ ඛන්ධා, පටිසන්ධිකඛණේ.

අවිනකකඅව්වාරං ධම්මං සංසද්ධො අවිනකකඅව්වාරො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අවිනකකඅව්වාරං එකං ඛන්ධං සංසද්ධො තයො ඛන්ධා ද්දෙඛ ඛන්ධො සංසද්ධො ද්දෙඛ ඛන්ධා පටිසන්ධිකඛණේ.

අවිනකක අව්වාරං ධම්මං සංසද්ධො අවිනකකව්වාරමනෙතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: ව්වාරං සංසද්ධො අවිනකකව්වාරමනෙතො ඛන්ධා, සට්ඨන්ධිකඛණේ ව්වාරං සංසද්ධො.

අවිනකකව්වාරමනෙතො අවිනකකඅව්වාරෙ ධම්මං සංසද්ධො අවිනකකව්වාරමනෙතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා: අවිනකකව්වාරමනං එකං ඛන්ධො ව්වාරෙ ඛන්ධො සංසද්ධො තයො ඛන්ධා, ද්දෙඛ ඛන්ධො සංසද්ධො ද්දෙඛ ඛන්ධා පටිසන්ධිකඛණේ.

සවිතකකසව්චාරො අවිතකකව්චාරමනනාකො ධම්මො සංසට්ඨො සවිතකකසව්චාරො ධම්මො උපපජ්ඣති හෙතුපච්චයා: සවිතකකසව්චාරං එකං ඛන්ධාකො විතකකාකො සංසට්ඨා තයො ඛන්ධා, දො ඛන්ධා ච විතකකාකො සංසට්ඨා දො ඛන්ධා පටිසංඛිකංගො.

හෙතුපච්චයං අනුමජ්ජනෙන සබ්බෙ පච්චයා විජාරොතබ්බා.

ගණනා

හෙතුයා එකාදස ආරම්භො, අධිපතියා, අනන්තරො, සමනන්තරො, සහජාතෙ, අසුඤ්ඤාමසුඤ්ඤා, නිස්සයො, උපනිස්සයො, පුරෙජාතෙ, ආසෙවනෙ, කමම්මි, විපාකෙ, ආභාරො, ඉන්ද්‍රියො, ක්කානෙ, මග්ගො, සමපයුක්කෙ, විපයුක්කෙ, අකීයා, නකීයා, විගතෙ, අවිගතෙ, සබ්බස්ම එකාදස.

අනුලොමං නිට්ඨිකං.

පච්චනියං කාතබ්බං අසලොභනෙනන, න හෙතුයා ඡ, න අධිපතියා එකාදස, න පුරෙජාතෙ එකාදස, න පච්ජාජාතෙ එකාදස, න ආසෙවනෙ එකාදස, න කමම්මි සත්ත, න විපාකෙ එකාදස, න ක්කානෙ එකං, න මග්ගො ඡ, න විපයුක්කෙ එකාදස.

පච්චනියං නිට්ඨිකං.

ඉතරෙ පන දොසි වාරා විජාරොතබ්බා සමපයුක්කවාරොපි.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො සවිතකකසව්චාරා හෙතුසමපයුක්කකානං ඛන්ධානං හෙතුපච්චයෙන පච්චයො. පටිසංඛිකංගො.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකව්චාරමනනාස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො සවිතකකසව්චාරා හෙතු විතකකස්ස හෙතු පච්චයෙන පච්චයො පටිසංඛිකංගො.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකසව්චාරස්ස ධම්මස්ස හෙතු පච්චයෙන පච්චයො: සවිතකකසව්චාරා හෙතු විතසමුට්ඨානානං රූපානං හෙතුපච්චයෙන පච්චයො. පටිසංඛිකංගො, සවිතකක සව්චාරා හෙතු කට්ඨකාරූපානං හෙතු පච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ච අවිතකක අව්චාරස්ස ච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො: සවිතකකසව්චාරා හෙතු සමපයුක්කකානං ඛන්ධානං විතසමුට්ඨානානාකො රූපානං

හෙතු පච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරා හෙතු සමපයුත්තකානං ඛණ්ඩානං කටන්තා ච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො, අවිතකකවිචාරමත්තස්ස ච අවිතකකඅවිචාරස්ස ච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො; සවිතකකසව්චාරා හෙතු විතකකස්ස විතසමුට්ඨානානාඤ්ඤි රූපානං හෙතු පච්චයෙන පච්චයො පටිසන්ධිකඛණේ, සවිතකකසව්චාරා හෙතු විතකකස්ස කටන්තා ච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ච අවිතකකවිචාරමත්තස්ස ච අවිතකකඅවිචාරස්ස ච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො; සවිතකකසව්චාරා හෙතු සමපයුත්තකානං ඛණ්ඩානං විතකකස්ස ච විතසමුට්ඨානානාඤ්ඤි රූපානං හෙතුපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරා හෙතුසමපයුත්තකානං ඛණ්ඩානං විතකකස්ස ච කටන්තා ච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ධම්මො අවිතකකවිචාරමත්තස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො; අවිතකකවිචාරමත්තා හෙතුසමපයුත්තකානං ඛණ්ඩානං හෙතුපච්චයෙන පච්චයො පටිසන්ධිකඛණේ, අවිතකකවිචාරමත්තා හෙතු සමපයුත්තකානං ඛණ්ඩානං හෙතුපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ධම්මො අවිතකකඅවිචාරස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො; අවිතකකවිචාරමත්තා හෙතු විචාරස්ස විතසමුට්ඨානානාඤ්ඤි රූපානං හෙතු පච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ අවිතකකවිචාරමත්තා හෙතු විචාරස්ස ච කටන්තා ච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ධම්මො අවිතකකවිචාරමත්තස්ස ච අවිතකකඅවිචාරස්ස ච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො; අවිතකකවිචාරමත්තා හෙතුසමපයුත්තකානං ඛණ්ඩානං විචාරස්ස ච විතසමුට්ඨානානාඤ්ඤි රූපානං හෙතුපච්චයෙන පච්චයො පටිසන්ධිකඛණේ, අවිතකකවිචාරමත්තා හෙතුසමපයුත්තකානං ඛණ්ඩානං විචාරස්ස ච කටන්තා ච රූපානං හෙතුපච්චයෙන පච්චයො.

අවිතකකභව්වාරො ධම්මො අවිතකකභව්වාරස්ස ව ධම්මස්ස හෙතු-
පච්චයෙන පව්වයො. අවිතකකභව්වාරා හෙතුසම්පයුක්තකානං ඛේයානං
විතසමුප්පාදානානාඤ්ඤා රූපානං හෙතුපව්වයෙන පව්වයො, පටිසන්ධි-
කම්මණං අවිතකකභව්වාරා හෙතු සම්පයුක්තකානං ඛේයානං කට්ඨනා ව
රූපානං හෙතුපව්වයෙන පව්වයො.

සවිතකකභව්වාරො ධම්මො සවිතකකභව්වාරස්ස ධම්මස්ස
ආරම්භපව්වයෙන පව්වයො: දුතං දන්තා සීලං සමාදිසිත්වා උපොසථ-
කම්මං කත්වා තං පව්වචෙකම්බති, පුබ්බං සුචිණ්ණානි
පව්වචෙකම්බති, සවිතකකභව්වාරා ක්කානා වුට්ඨානිත්වා, මග්ගා
වුට්ඨානිත්වා, ඵලා වුට්ඨානිත්වා, ඵලං පව්වචෙකම්බති, අරියා පභීනෙ
කිලෙසෙ පව්වචෙකම්බන්ති, විකම්බන්තෙ කිලෙසෙ පව්වචෙකම්බන්ති,
පුබ්බං සමුද්විච්ඡේශ්ශ් කිලෙසෙ ජානන්ති, සවිතකකභව්වාරෙ ඛේයා
අනිවට්ඨො දුක්ඛතො අනත්තතො විපස්සන්ති, අස්සාදෙනති, අභීනාදුනති,
තං ආරඤ්ඤා රාගො උප්පජ්ජති, දෙමනස්සං උප්පජ්ජති, සවිතකක-
භව්වාරෙ ඛේයා ආරඤ්ඤා සවිතකකභව්වාරා ඛේයා උප්පජ්ජන්ති.

සවිතකකභව්වාරො ධම්මො අවිතකකභව්වාරමත්තස්ස ධම්මස්ස
ආරම්භපව්වයෙන පව්වයො: දුතං දන්තා සීලං සමාදිසිත්වා උපොසථ-
කම්මං කත්වා තං පව්වචෙකම්බති, තං ආරඤ්ඤා විතකෙකා උප්පජ්ජති,
පුබ්බං සුචිණ්ණානි පව්වචෙකම්බති, සවිතකකභව්වාරා ක්කානා වුට්ඨා-
නිත්වා, මග්ගා වුට්ඨානිත්වා, ඵලා වුට්ඨානිත්වා, ඵලං පව්වචෙකම්බති තං
ආරඤ්ඤා විතකෙකා උප්පජ්ජති, අරියා පභීනෙ කිලෙසෙ පව්වචෙකම්බන්ති,
විකම්බන්තෙ කිලෙසෙ පව්වචෙකම්බන්ති, පුබ්බං සමුද්විච්ඡේශ්ශ් කිලෙසෙ
ජානන්ති, සවිතකකභව්වාරෙ ඛේයා අනිවට්ඨො දුක්ඛතො අනත්තතො
විපස්සන්ති, අස්සාදෙනති, අභීනාදුනති, තං ආරඤ්ඤා විතකෙකා
උප්පජ්ජති, සවිතකකභව්වාරෙ ඛේයා ආරම්භ විතකෙකා උප්පජ්ජති.

සවිතකකභව්වාරො ධම්මො අවිතකකභව්වාරස්ස ධම්මස්ස
ආරම්භපව්වයෙන පව්වයො වෙනොපරියක්ඛණෙන සවිතකක-
භව්වාරවිතසමමධර්මස්ස විතං ජානාති, සවිතකකභව්වාරා ඛේයා
වෙනොපරියක්ඛණස්ස, පුබ්බං විවාසානුස්සන්තික්ඛණස්ස, යථාකම්මපභ-
ක්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස, ආරම්භපව්වයෙන පව්වයො:
සවිතකකභව්වාරෙ ඛේයා ආරඤ්ඤා අවිතකකභව්වාරා ඛේයා උප්පජ්ජන්ති.

සවිතකකභව්වාරො ධම්මො සවිතකකභව්වාරස්ස ව අවිතකක
භව්වාරමත්තස්ස ව ධම්මස්ස ආරම්භපව්වයෙන පව්වයො: දුතං දන්තා,

සීලං සමාදිසිත්වා, උපොසථකත්තං කත්වා තං පච්චවේකඛිති, තං ආරඛ්ඨ සවිතකකසව්චාරා ඛන්ධා ව විතකෙකා ව උපපජ්ජති, පුබ්බෙ සුචිණ්ණානි පච්චවේකඛිති, සවිතකකසව්චාරා කුමානා වුට්ඨතිත්වා මග්ගා වුට්ඨතිත්වා ඵලා වුට්ඨතිත්වා ඵලං පච්චවේකඛිති, තං ආරම්භා සවිතකකසව්චාරා ඛන්ධා ව විතකෙකා ව උපපජ්ජති, අරියා පභීනො කිලෙසෙ පච්චවේකඛිති, විකඛ්ඞන්තො කිලෙසෙ පච්චවේකඛිති, පුබ්බෙ සමුද්ධිණ්ණා කිලෙසෙ ජානන්ති, සවිතකකසව්චාරො ඛන්ධො අනිච්චන්තො දුක්ඛන්තො අනත්තන්තො විපස්සති, අස්සාදෙති, අභීනාදුති, තං ආරඛ්ඨ සවිතකකසව්චාරා ඛන්ධා ව විතකෙකා ව උපපජ්ජති, සවිතකකසව්චාරො ඛන්ධො ආරඛ්ඨ සවිතකකසව්චාරා ඛන්ධා ව විතකෙකා ව උපපජ්ජති.

අවිතකකව්චාරමනො ධම්මො අවිතකකව්චාරමනස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිතකකව්චාරමනො කුමානා වුට්ඨතිත්වා, මග්ගා වුට්ඨතිත්වා ඵලා වුට්ඨතිත්වා ඵලං පච්චවේකඛිති, තං ආරඛ්ඨ විතකෙකා උපපජ්ජති, අවිතකකව්චාරමනො ඛන්ධො ව විතකකඤ්ඤා අනිච්චන්තො දුක්ඛන්තො අනත්තන්තො විපස්සති, අස්සාදෙති, අභීනාදුති, තං ආරඛ්ඨ විතකෙකා උපපජ්ජති, අවිතකකව්චාරමනො ඛන්ධො ව විතකකඤ්ඤා ආරඛ්ඨ විතකෙකා උපපජ්ජති.

අවිතකකව්චාරමනො ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිතකකව්චාරමනො කුමානා වුට්ඨතිත්වා, මග්ගා වුට්ඨතිත්වා ඵලා වුට්ඨතිත්වා ඵලං පච්චවේකඛිති, තං ආරඛ්ඨ සවිතකකසව්චාරා ඛන්ධා උපපජ්ජති, අවිතකකව්චාරමනො ඛන්ධො ව විතකකඤ්ඤා අනිච්චන්තො දුක්ඛන්තො අනත්තන්තො විපස්සති, අස්සාදෙති, අභීනාදුති, තං ආරඛ්ඨ රාගො උපපජ්ජති -පෙ- දෙමනස්ස උපපජ්ජති, අවිතකකව්චාරමනො ඛන්ධො ව විතකකඤ්ඤා ආරඛ්ඨ සවිතකකසව්චාරා ඛන්ධා උපපජ්ජති.

අවිතකකව්චාරමනො ධම්මො සවිතකකසව්චාරස්ස ව අවිතකක-අව්චාරස්ස ව ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: වේතො-පරියක්ඛණෙන අවිතකකව්චාරමනවිත්තසමංඛිත්තස්ස විත්තං ජානාති, අවිතකකව්චාරමනො ඛන්ධො වේතොපරියක්ඛණස්ස, පුබ්බෙතිවාසානුස්සති-ක්ඛණස්ස, යථාකම්මපභක්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිතකකව්චාරමනො ඛන්ධො ව විතකකඤ්ඤා ආරඛ්ඨ අවිතකකඅව්චාරා ඛන්ධා උපපජ්ජති.

අවිතකකව්චාරමනො ධම්මො අවිතකකව්චාරමනස්ස ව අවිතකකඅව්චාරස්ස ව ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො:

අවිතකකච්චාරමනනා ක්කානා වුට්ඨභිජා, මග්ගා වුට්ඨභිජා ඵලා වුට්ඨභිජා ඵලං පච්චවෙකඛනි, නං ආරඛ්ඨ සවිතකකසච්චාරා ඛන්ධා ව විතකෙකා ව උපපජ්ජති, අවිතකකච්චාරමනෙත ඛන්ධෙ ව විතකකඤ්ඤි අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදුති, නං ආරඛ්ඨ සවිතකකසච්චාරා ඛන්ධා ව විතකෙකා ව උපපජ්ජති, අවිතකකච්චාරමනෙත ඛන්ධෙ ව විතකකඤ්ඤි ආරඛ්ඨ සවිතකකසච්චාරා ඛන්ධා ව විතකෙකා ව උපපජ්ජති.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරස්ස ධම්මස්ස ආරම්භ-පච්චයෙන පච්චයො: නිබ්බානං අවිතකකච්චාරස්ස මග්ගස්ස, ඵලස්ස විචාරස්ස ව ආරම්භපච්චයෙන පච්චයො. දිට්ඨෙත වක්ඛුනා රූපං පස්සති, දිට්ඨාය සොතධාතුයා සද්දං සුභානි, වෙනොපරියක්ඛණෙන අවිතකකච්චාරවිතකසමධර්මස්ස විතතං ජානාති, ආනාසානඤ්ඤායතනං විඤ්ඤාණඤ්ඤායතනස්ස ආකිඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස ආරම්භපච්චයෙන පච්චයො: රූපායතනං වක්ඛුවිඤ්ඤාණස්ස ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිතකකච්චාරා ඛන්ධා ඉද්ධිවිධික්ඛාණස්ස වෙනොපරියක්ඛණස්ස, පුට්ඨෙතිවාසානුස්සතික්ඛාණස්ස, යථාකම්මපග්ගාණස්ස අනාගතංසක්ඛාණස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිතකකච්චාරො ඛන්ධෙ ව විචාරඤ්ඤි ආරඛ්ඨ අවිතකකච්චාරා ඛන්ධා උපපජ්ජති.

අවිතකකච්චාරො ධම්මො සවිතකකසච්චාරස්ස ධම්මස්ස ආරම්භ-පච්චයෙන පච්චයො: අරියා අවිතකකච්චාරා ක්කානා වුට්ඨභිජා, මග්ගා වුට්ඨභිජා ඵලා වුට්ඨභිජා ඵලං පච්චවෙකඛනි, නං ආරඛ්ඨ සවිතකකසච්චාරා ඛන්ධා උපපජ්ජති, අරියා නිබ්බානං පච්චවෙකඛනි, නිබ්බානං ගොත්රභුක්ඛස්ස, වොද්ඨස්ස, සවිතකකසච්චාරස්ස මග්ගස්ස, ඵලස්ස, ආචජ්ජනාය ආරම්භපච්චයෙන පච්චයො: වක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදුති නං ආරඛ්ඨ රාගො උපපජ්ජති, ද්වේශස්ස උපපජ්ජති, සොතං සාතං, ජීව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, වස්ත්වං, අවිතකකච්චාරො ඛන්ධෙ ව විචාරඤ්ඤි, අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදුති, නං ආරඛ්ඨ රාගො උපපජ්ජති, ද්වේශස්ස උපපජ්ජති, අවිතකකච්චාරො ඛන්ධෙ ව විචාරඤ්ඤි ආරඛ්ඨ සවිතකකසච්චාරා ඛන්ධා උපපජ්ජති.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරමනනස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අරියා අවිතකකච්චාරා ක්කානා වුට්ඨභිජා, මග්ගා වුට්ඨභිජා ඵලා වුට්ඨභිජා ඵලං පච්චවෙකඛනි, නං ආරඛ්ඨ විතකෙකා උපපජ්ජති, අරියා නිබ්බානං පච්චවෙකඛනි,

නිබ්බානං අවිනිකකවිචාරමත්තස්ස මග්ගස්ස, ඵලස්ස, විනිකකස්ස ච ආරම්භපච්චයෙන පච්චයො. වක්ඛං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො -පෙ- වත්ථිං. අවිනිකකඅවිචාරෙ ඛණ්ඩෙ ච විචාරඤ්ච අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනන්ති, තං ආරඤ්ඤා විනිකකො උප්පජ්ජති, අවිනිකකඅවිචාරෙ ඛණ්ඩෙ ච විචාරඤ්ච ආරඤ්ඤා විනිකකො උප්පජ්ජති.

අවිනිකකඅවිචාරො ධම්මො, අවිනිකකවිචාරමත්තස්ස ච අවිනිකකඅවිචාරස්ස ච ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: නිබ්බානං අවිනිකකවිචාරමත්තස්ස, මග්ගස්ස, ඵලස්ස, විචාරස්ස ච ආරම්භපච්චයෙන පච්චයො:

අවිනිකකඅවිචාරො ධම්මො සවිනිකකසවිචාරස්ස ච අවිනිකකවිචාරමත්තස්ස ච ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අරියා අවිනිකකඅවිචාරා ඤානා, මග්ගා, ඵලා වූව්භිනිථා ඵලං පච්චවේකඛිනති, තං ආරඤ්ඤා සවිනිකකසවිචාරා ඛණ්ඩා ච විනිකකො ච උප්පජ්ජති. අරියා නිබ්බානං පච්චවේකඛිනති නිබ්බානං ගොත්රභූස්ස, වොදනස්ස, විනිකකස්ස ච සවිනිකකසවිචාරස්ස මග්ගස්ස, විනිකකස්ස ච, සවිනිකකසවිචාරස්ස ඵලස්ස විනිකකස්ස ච, ආවජ්ජනාය විනිකකස්ස ච ආරම්භපච්චයෙන පච්චයො: වක්ඛං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, තං ආරඤ්ඤා සවිනිකකසවිචාරා ඛණ්ඩා ච විනිකකො ච උප්පජ්ජති, සොනං -පෙ- ථොට්ඨංඛං, වත්ථිං. අවිනිකකඅවිචාරෙ ඛණ්ඩෙ ච විචාරඤ්ච අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, තං ආරඤ්ඤා සවිනිකකසවිචාරා ඛණ්ඩා ච විනිකකො ච උප්පජ්ජති.

අවිනිකකවිචාරමත්තො ච අවිනිකකඅවිචාරො ච ධම්මො සවිනිකකසවිචාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිනිකකවිචාරමත්තෙ ඛණ්ඩෙ ච විචාරඤ්ච ආරඤ්ඤා සවිනිකකසවිචාරා ඛණ්ඩා උප්පජ්ජති.

අවිනිකක විචාරමත්තො ච අවිනිකකඅවිචාරො ච ධම්මො අවිනිකකවිචාරමත්තස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිනිකකවිචාරමත්තෙ ඛණ්ඩෙ ච විචාරඤ්ච අරඤ්ඤා විනිකකො උප්පජ්ජති.

අවිනිකකවිචාරමත්තො ච අවිනිකකඅවිචාරො ච ධම්මො අවිනිකකඅවිචාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිනිකකවිචාරමත්තො ඛණ්ඩා ච විචාරො ච වේතොපරිඤ්ඤාස්ස පුට්ඨෙතිවාසානුස්සතිඤ්ඤාස්ස යථාකමුපගඤ්ඤාස්ස අනාගතංසංඤ්ඤාස්ස ආරම්භපච්චයෙන පච්චයො: අවිනිකකවිචාරමත්තෙ ඛණ්ඩෙ ච විචාරඤ්ච ආරඤ්ඤා අවිනිකකඅවිචාරා ඛණ්ඩා උප්පජ්ජති.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිතකකච්චාරමනෙතා ව අවිතකකඅච්චාරො ව ධම්මා සවිතකක සච්චාරස්ස ව අවිතකකච්චාරමනස්ස ව ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො: අවිතකකච්චාරමනෙතා ඛණ්ඩෙ ව ච්චාරක්ඛෙ ආරඛ්ඨා සවිතකක-සච්චාරා ඛණ්ඩා ව විතකෙකා ව උපපජ්ජති.

සවිතකකසච්චාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා සවිතකක-සච්චාරස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො: සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ව විතකකක්ඛෙ ආරඛ්ඨා සවිතකකසච්චාරා ඛණ්ඩා උපපජ්ජති.

සවිතකකසච්චාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා අවිතකක-ච්චාරමනස්ස ආරම්මණපච්චයෙන පච්චයො: සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ව විතකකක්ඛෙ ආරඛ්ඨා විතකෙකා උපපජ්ජති.

සවිතකකසච්චාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා අවිතකක අච්චාරස්ස ධම්මස්ස ආරම්මණපච්චයෙන පච්චයො: සවිතකකසච්චාරා ඛණ්ඩා ව විතකෙකා ව චෙතොපරියක්ඛණස්ස පුබ්බන්තිවාසානුස්සති-ක්ඛණස්ස, යථාකම්මපගක්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස ආරම්මණපච්ච-යෙන පච්චයො: සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ව විතකකක්ඛෙ ආරඛ්ඨා අවිතකකඅච්චාරා ඛණ්ඩා උපපජ්ජති.

සවිතකකසච්චාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා සවිතකක-සච්චාරස්ස ව අවිතකකච්චාරමනස්ස ව ධම්මස්ස ආරම්මණපච්ච-යෙන පච්චයො: සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ව විතකකක්ඛෙ ආරඛ්ඨා සවිතකකසච්චාරා ඛණ්ඩා ව විතකෙකා ව උපපජ්ජති.

සවිතකකසච්චාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා සවිතකක-සච්චාරස්ස ව අවිතකකච්චාරමනස්ස ව ධම්මස්ස ආරම්මණපච්ච-යෙන පච්චයො: සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ව විතකකක්ඛෙ ආරඛ්ඨා සවිතකකසච්චාරා ඛණ්ඩා ව විතකෙකා ව උපපජ්ජති.

සවිතකකසච්චාරො ධම්මො සවිතකකසච්චාරස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්මණාධිපති, යහජාතාධිපති: ආරම්මණාධිපති දුතං දකා, සීලං සමාදිධිකා, උපොසඨකම්මං කකා, තං ගරුං කකා පච්ච-වෙකඛති, පුබ්බෙ සුචිණ්ණාති ගරුං කකා පච්චවෙකඛති, සවිතකක සච්චාරා කානා වුට්ඨිකා, මග්ගා, ඵලා වුට්ඨිකා ඵලං ගරුං කකා පච්චවෙකඛති, සවිතකකසච්චාරෙ ඛණ්ඩෙ ගරුං කකා අස්සාදෙති, අභිතඤ්ඤාති, තං ගරුං කකා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, සහ-ජාතාධිපති සවිතකකසච්චාරා අධිපති සම්පසුන්නානාං ඛණ්ඩානං අධිපති පච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසව්වාරො ධම්මො අවිතකකවිවාරමත්තස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො: ආරම්භොධිපති, සහජාතාධිපති: ආරම්භොධිපති දුතං දක්වා, සීලං සමාදිධික්වා, උපොසථකම්මං කථා තං ගරුං කථා පච්චවෙකඛති, තං ගරුං කථා විතකෙකා උප්පජ්ජති, පුබ්බෙ සුවිණ්ණොති ගරුං කථා පච්චවෙකඛති, සවිතකකසව්වාරා ක්කානා වුට්ඨතික්වා, මග්ගා වුට්ඨතික්වා ඵලා වුට්ඨතික්වා, ඵලං ගරුං කථා පච්චවෙකඛති, තං ගරුං කථා විතකෙකා උප්පජ්ජති, සවිතකකසව්වාරෙ ඛණ්ඩෙ ගරුං කථා අස්සාදෙති, අභිනාදුති, තං ගරුං කථා විතකෙකා උප්පජ්ජති, සහජාතාධිපති, සවිතකකසව්වාරා අධිපති විතකකස්ස අධිපති පච්චයෙන පච්චයො

සවිතකකසව්වාරො ධම්මො අවිතකකආව්වාරස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො: සහජාතාධිපති සවිතකකසව්වාරා අධිපති විතකසමුට්ඨානානං රූපානං අධිපති පච්චයෙන පච්චයො.

සවිතකකසව්වාරො ධම්මො සවිතකකසව්වාරස්ස ව අවිතකකආව්වාරස්ස ව ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති, සවිතකකසව්වාරා අධිපති සම්පයුහනකානං ඛණ්ඩානං විතකසමුට්ඨානානාඤ්ඤි රූපානං අධිපතිපච්චයෙන පච්චයො:

සවිතකකසව්වාරො ධම්මො අවිතකකවිවාරමත්තස්ස ව අවිතකකආව්වාරස්ස ව ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති, සවිතකකසව්වාරා අධිපති විතකකස්ස ව විතකසමුට්ඨානානාඤ්ඤි රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

සවිතකකසව්වාරො ධම්මො සවිතකකසව්වාරස්ස ව අවිතකකවිවාරමත්තාස්ස ව ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති දුතං දක්වා, සීලං සමාදිධික්වා උපොසථකම්මං කථා තං ගරුං කථා පච්චවෙකඛති, තං ගරුං කථා සවිතකකසව්වාරා ඛණ්ඩා ව විතකෙකා ව උප්පජ්ජති, පුබ්බෙ සුවිණ්ණොති ගරුං කථා පච්චවෙකඛති, සවිතකකසව්වාරා ක්කානා වුට්ඨතික්වා, මග්ගා, ඵලා වුට්ඨතික්වා ඵලං ගරුං කථා පච්චවෙකඛති, තං ගරුං කථා සවිතකකසව්වාරා ඛණ්ඩා ව විතකෙකා ව උප්පජ්ජති, සවිතකකසව්වාරෙ ඛණ්ඩෙ ගරුං කථා අස්සාදෙති, අභිනාදුති, තං ගරුං කථා සවිතකක සව්වාරා ඛණ්ඩා ව විතකෙකා ව උප්පජ්ජති, සහජාතාධිපති, සවිතකකසව්වාරා අධිපති සම්පයුහනකානං ඛණ්ඩානං විතකකස්ස ව අධිපතිපච්චයෙන පච්චයො.

සවිතකකසව්වාරො ධම්මො සවිතකකසව්වාරස්ස ව අවිතකකවිවාරමත්තාස්ස ව අවිතකකආව්වාරස්ස ව ධම්මස්ස අධිපතිපච්චයෙන

පච්චයො: සහජාතාධිපති, සචිතකකසච්චාරා අධිපති සමපයුනකානං බන්ධානං විතකකස්ස ච විතසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමනො ධම්මො අචිතකක ච්චාරමනස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති: අචිතකකච්චාරමනො ක්කානා, මග්ගා, ඵලා වුට්ඨිත්වා ඵලං ගරුං කඤ්ඤා පච්චවෙකඛිති, තං ගරුං කඤ්ඤා විතකකො උප්පජ්ජති අචිතකකච්චාරමනෙ බන්ධෙ ච විතකකඤ්ච ගරුං කඤ්ඤා අස්සාදෙති, අභිනාදුති, තං ගරුං කඤ්ඤා විතකකො උප්පජ්ජති, සහජාතාධිපති: අචිතකකච්චාරමනො අධිපති සමපයුනකානං බන්ධානං අධිපතිපච්චයෙන පච්චයො:

අචිතකකච්චාරමනො ධම්මො සචිතකකසච්චාරස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති, අචිතකකච්චාරමනො ක්කානා වුට්ඨිත්වා, මග්ගා, ඵලා වුට්ඨිත්වා ඵලං ගරුං කඤ්ඤා පච්චවෙකඛිති, තං ගරුං කඤ්ඤා සචිතකකසච්චාරා බන්ධානං උප්පජ්ජති, අචිතකකච්චාරමනෙ බන්ධෙ ච විතකකඤ්ච ගරුං කඤ්ඤා අස්සාදෙති, අභිනාදුති, තං ගරුං කඤ්ඤා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

අචිතකකච්චාරමනො ධම්මො අචිතකකච්චාරස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති, අචිතකකච්චාරමනො අධිපති ච්චාරස්ස විතසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමනො ධම්මො අචිතකකච්චාරමනස්ස ච අචිතකකච්චාරස්ස ච ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: සහජාතාධිපති අචිතකකච්චාරමනො අධිපතිසමපයුනකානං බන්ධානං ච්චාරස්ස ච විතසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමනො ධම්මො සචිතකකසච්චාරස්ස ච අචිතකකච්චාරමනස්ස ච ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති, අචිතකකච්චාරමනො ක්කානා වුට්ඨිත්වා, මග්ගා, ඵලා වුට්ඨිත්වා ඵලං ගරුං කඤ්ඤා පච්චවෙකඛිති, තං ගරුං කඤ්ඤා සචිතකකසච්චාරා බන්ධානං ච විතකකො ච උප්පජ්ජති, අචිතකකච්චාරමනෙ බන්ධෙ ච විතකකඤ්ච ගරුං කඤ්ඤා අස්සාදෙති, අභිනාදුති, තං ගරුං කඤ්ඤා සචිතකකසච්චාරා බන්ධානං ච විතකකො ච උප්පජ්ජති.

අචිතකකච්චාරො ධම්මො අචිතකකච්චාරස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො: ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති: නිබ්බානං අචිතකකච්චාරස්ස මග්ගස්ස, ඵලස්ස ච්චාරස්ස ච

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අධිපතිපත්‍රයෙන් පව්වයෝ: සහජානාධිපති: අවිනකකආවිචාරා අධිපති සම්පයුතකානං ඛණ්ඩානං විනකසම්ප්‍රධානානංඤ්ඤි රූපානං අධිපතිපත්‍රයෙන් පව්වයෝ.

අවිනකකආවිචාරො ධම්මො සවිනකකසවිචාරස්ස ධම්මස්ස අධිපති පව්වයෙන් පව්වයෝ: ආරම්භණාධිපති, අරියා අවිනකකආවිචාරා ඤානා, මග්ගා, ඵලා, වුට්ඨතීනා ඵලං ගරුං කතො පව්වෙකකතනී, නං ගරුං කතො, සවිනකකසවිචාරා ඛණ්ඩා උප්පජ්ජනතී, අරියා නිබ්බානං ගරුං කතො පව්වෙකකතනී, නිබ්බානං ගොත්‍රභුක්ඛස්ස, වොදනස්ස, සවිනකකසවිචාරස්ස මග්ගස්ස, ඵලස්ස අධිපතිපත්‍රයෙන් පව්වයෝ: වකඤ්ඤි ගරුං කතො අස්සාදෙති, අභිනාදෙති, නං ගරුං කතො රාගො උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති, සොතං සානං ජිව්හං කායං රූපෙ සද්දෙ ගණ්ඨරසෙ චොට්ඨබ්බෙ වත්ථුං. අවිනකකආවිචාරෙ ඛණ්ඩෙ ව විචාරඤ්ඤි ගරුං කතො අස්සාදෙති, අභිනාදෙති, නං ගරුං කතො රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.

අවිනකකආවිචාරො ධම්මො අවිනකකවිචාරමත්තස්ස ධම්මස්ස අධිපතිපත්‍රයෙන් පව්වයෝ: ආරම්භණාධිපති, අරියා අවිනකකආවිචාරා ඤානා වුට්ඨතීනා, මග්ගා, ඵලා වුට්ඨතීනා ඵලං ගරුං කතො පව්වෙකකතනී, නං ගරුං කතො විනකකා උප්පජ්ජති, අරියා නිබ්බානං ගරුං කතො පව්වෙකකතනී, නිබ්බානං අවිනකකවිචාරමත්තස්ස මග්ගස්ස, ඵලස්ස, විනකකස්ස ව අධිපතිපත්‍රයෙන් පව්වයෝ: වකඤ්ඤි වත්ථුං. අවිනකකආවිචාරෙ ඛණ්ඩෙ ව විචාරං ව ගරුං කතො අස්සාදෙති, අභිනාදෙති, දිට්ඨි ගරුං කතො විනකකා උප්පජ්ජති.

අවිනකකආවිචාරො ධම්මො අවිනකකවිචාරමත්තස්ස ව අවිනකකආවිචාරස්ස ව ධම්මස්ස අධිපතිපත්‍රයෙන් පව්වයෝ: ආරම්භණාධිපති, නිබ්බානං අවිනකකවිචාරමත්තස්ස මග්ගස්ස, ඵලස්ස, විචාරස්ස ව අධිපතිපත්‍රයෙන් පව්වයෝ.

අවිනකකආවිචාරො ධම්මො සවිනකකසවිචාරස්ස ව අවිනකකවිචාරමත්තස්ස ව ධම්මස්ස අධිපතිපත්‍රයෙන් පව්වයෝ: ආරම්භණාධිපති, අරියා අවිනකකආවිචාරා ඤානා, මග්ගා, ඵලා වුට්ඨතීනා ඵලං ගරුං කතො පව්වෙකකතනී, නං ගරුං කතො සවිනකකසවිචාරා ඛණ්ඩා ව විනකකා ව උප්පජ්ජනතී, අරියා නිබ්බානං ගරුං කතො පව්වෙකකතනී, නිබ්බානං ගොත්‍රභුක්ඛස්ස, වොදනස්ස, විනකකස්ස ව, සවිනකකසවිචාරස්ස මග්ගස්ස විනකකස්ස ව සවිනකක සවිචාරස්ස ඵලස්ස, විනකකස්ස ව අධිපතිපත්‍රයෙන් පව්වයෝ: වකඤ්ඤි ගරුං කතො. (සංඛින්නං) වත්ථුං. අවිනකකආවිචාරෙ ඛණ්ඩෙ ව විචාරඤ්ඤි

ගරුං කඤ්ඤා අසාදාදෙති, අභිනන්දති, තං ගරුං කඤ්ඤා සවිතකක-
සවිචාරා ඛණ්ඩා ව චිතකෙකා ව උපපජ්ජති.

අවිතකකවිචාරමනෙතා ව අවිතකකඅවිචාරො ව ධම්මා සවිතකක-
සවිචාරස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති අවිතකක-
විචාර මනෙත ඛණ්ඩ ව විචාරං ව ගරුං කඤ්ඤා සවිතකකසවිචාරා
ඛණ්ඩා උපපජ්ජති.

අවිතකකවිචාරමනෙතා ව අවිතකකඅවිචාරො ව ධම්මා අවිතකක-
විචාරමනාස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති.
අවිතකකවිචාරමනෙත ඛණ්ඩ ව විචාරං ගරුං කඤ්ඤා විතකෙකා
උපපජ්ජති.

අවිතකකවිචාර මනෙතා ව අවිතකකඅවිචාරො ව ධම්මා සවිතකක-
සවිචාරස්ස ව අවිතකකවිචාරමනාස්ස ව ධම්මස්ස අධිපතිපච්චයෙන
පච්චයො: ආරම්භොධිපති, අවිතකකවිචාරමනෙත ඛණ්ඩ ව විචාරං ව
ගරුං කඤ්ඤා සවිතකකසවිචාරා ඛණ්ඩා ව විතකෙකා ව උපපජ්ජති.

සවිතකකසවිචාරො ව අවිතකකවිචාරමනෙතා ව ධම්මා සවිතකක-
සවිචාරස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති,
සවිතකකසවිචාරෙ ඛණ්ඩ ව විතකකං ගරුං කඤ්ඤා සවිතකක-
සවිචාරා ඛණ්ඩා උපපජ්ජති.

සවිතකකසවිචාරො ව අවිතකකවිචාරමනෙතා ව ධම්මා අවිතකක-
විචාරමනාස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන පච්චයො: ආරම්භොධිපති,
සවිතකකසවිචාරෙ ඛණ්ඩ විතකකං ගරුං කඤ්ඤා විතකෙකා
උපපජ්ජති.

සවිතකකසවිචාරො ව අවිතකකවිචාරමනෙතා ව ධම්මා සවිතකක-
සවිචාරස්ස ව අවිතකකවිචාරමනාස්ස ව ධම්මස්ස අධිපතිපච්චයෙන
පච්චයො: ආරම්භොධිපති, සවිතකකසවිචාරෙ ඛණ්ඩ ව විතකකං
ගරුං කඤ්ඤා සවිතකකසවිචාරා ඛණ්ඩා ව විතකෙකා ව උපපජ්ජති.

සවිතකකසවිචාරො ධම්මා සවිතකකසවිචාරස්ස ධම්මස්ස
අනන්තරපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා සවිතකකසවිචාරා ඛණ්ඩා
පඤ්ඤානං පඤ්ඤානං සවිතකකසවිචාරානං ඛණ්ඩානං අනන්තරපච්චයෙන
පච්චයො: අනුලොමං ගොත්‍රභුක්ඛං, අනුලොමං වොදනස්ස, ගොත්‍රභු-
සවිතකකසවිචාරස්ස මග්ගස්ස, වොදනං සවිතකකසවිචාරස්ස මග්ගස්ස,
සවිතකකසවිචාරො මග්ගො සවිතකකසවිචාරස්ස ඵලස්ස, සවිතකක-
සවිචාරං ඵලං සවිතකකසවිචාරස්ස ඵලස්ස අනුලොමං සවිතකක-
සවිචාරාය ඵලසමාපන්නියා අනන්තරපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසව්වාරො ධම්මො අවිතකකව්වාරමනාසස ධම්මසස අනන්තරපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා සවිතකකසව්වාරා ඛන්ධා පච්ඡිමසස පච්ඡිමසස විතකකසස අනන්තරපච්චයෙන පච්චයො සවිතකකසව්වාරං චූතිචිත්තං අවිතකකව්වාරමනාසස උපපනතිවිතසස, සවිතකකසව්වාරා ඛන්ධා අවිතකකව්වාරමනාසස චූට්ඨානාසස විතකකසස ව. අවිතකකව්වාරමනාසස ක්කානාසස පරිකමම. අවිතකකව්වාරමනාසස ක්කානාසස, ගොත්තු අවිතකකව්වාරමනාසස මානාසස, වොදනං අවිතකකව්වාරමනාසස මග්ගසස, අනුලොමං අවිතකකව්වාරමනාසස ඵල සමාපනතියා විතකකසස ව අනන්තරපච්චයෙන පච්චයො.

සවිතකකසව්වාරො ධම්මො අවිතකකඅව්වාරසස ධම්මසස අනන්තර-පච්චයෙන පච්චයො: ආවජ්ජනා පඤ්ඤානං විඤ්ඤාණනං අනන්තර-පච්චයෙන පච්චයො: සවිතකකසව්වාරං චූතිචිත්තං අවිතකකඅව්වාරසස උපපනතිවිතසස විවාරසස ව අනන්තරපච්චයෙන පච්චයො: සවිතකකසව්වාරා ඛන්ධා අවිතකකඅව්වාරසස චූට්ඨානාසස විවාරසස ව දුතියසස ක්කානාසස පරිකමම. දුතියෙ ක්කානෙ විවාරසස අනන්තරපච්චයෙන පච්චයො: තතියසස ක්කානාසස පරිකමම, චතුස්ස ක්කානාසස පරිකමම, ආකාසානඤ්ඤායතනාසස පරිකමම. විඤ්ඤාණඤ්ඤායතනාසස පරිකමම. ආකිඤ්ඤායතනාසස පරිකමම, නෙවස ඤ්ඤානාසස ඤ්ඤායතනාසස පරිකමම. දිඤ්ඤාසස චක්ඛුසස පරිකමම. දිඤ්ඤාය සොන ධාතුයා පරිකමම. ඉද්ධිවිධිඤ්ඤාණසස පරිකමම. වෙතොපරියඤ්ඤාණසස පරිකමම. පුබ්බෙතිවාසානුසසතිඤ්ඤාණසස යථා කමමුපගඤ්ඤාණසස, අනාගතංස-ඤ්ඤාණසස පරිකමම. ගොත්තු අවිතකකඅව්වාරසස මග්ගසස ව වොදනං අවිතකකඅව්වාරසස මග්ගසස විවාරසස විවාරසස ව අනුලොමං අවිතකකඅව්වාරාය ඵලසමාපනතියා විවාරසස ව අනන්තර-පච්චයෙන පච්චයො.

සවිතකකසව්වාරො ධම්මො අවිතකකව්වාරමනාසස ව අවිතකක-අව්වාරසස ව ධම්මසස අනන්තරපච්චයෙන පච්චයො: සවිතකක-සව්වාරං චූතිචිත්තං අවිතකකව්වාරමනාසස උපපනතිවිතසස විවාරසස ව අනන්තරපච්චයෙන පච්චයො: සවිතකකසව්වාරා ඛන්ධා අවිතකක-ව්වාරමනාසස චූට්ඨානාසස විවාරසස ව අනන්තරපච්චයෙන පච්චයො: අවිතකකව්වාරමනාසස ක්කානාසස පරිකමම. අවිතකකව්වාරමනාසස ක්කානාසස විවාරසස උ අනන්තරපච්චයෙන පච්චයො, ගොත්තු අවිතකකව්වාරමනාසස මග්ගසස විවාරසස ව, වොදනං අවිතකක-ව්වාරමනාසස මග්ගසස විවාරසස ව, අනුලොමං අවිතකකව්වාරමනාසස ඵලසමාපනතියා විවාරසස ව අනන්තරපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සචිතකකසච්චාරො ධම්මො සචිතකකසච්චාරස්ස ව අචිතකකච්චාරමත්තස්ස ව ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමො පුරිමො සචිතකකසච්චාරො ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං සචිතකකසච්චාරානං ඛන්ධානං චිතකකස්ස ව අනන්තරපච්චයෙන පච්චයො, අනුලොමං ගොත්‍රභූස්ස චිතකකස්ස ව, අනුලොමං වොදනස්ස චිතකකස්ස ව, ගොත්‍රභූ සචිතකකසච්චාරස්ස මග්ගස්ස චිතකකස්ස ව, වොදනං සචිතකකසච්චාරස්ස මග්ගස්ස චිතකකස්ස ව, සචිතකකසච්චාරො මග්ගො සචිතකකසච්චාරස්ස ඵලස්ස චිතකකස්ස ව, සචිතකකසච්චාරං ඵලං සචිතකකසච්චාරස්ස ඵලස්ස චිතකකස්ස ව, අනුලොමං සචිතකකසච්චාරාය ඵලසමාපත්තියා චිතකකස්ස ව අනන්තරපච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමත්තො ධම්මො අචිතකකච්චාරමත්තස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමො පුරිමො චිතකකා පච්ඡිමස්ස පච්ඡිමස්ස චිතකකස්ස අනන්තරපච්චයෙන පච්චයො, පුරිමො පුරිමො අචිතකකච්චාරමත්තො ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං අචිතකකච්චාරමත්තානං ඛන්ධානං අනන්තරපච්චයෙන පච්චයො, අචිතකකච්චාරමත්තො මග්ගො අචිතකකච්චාරමත්තස්ස ඵලස්ස, අචිතකකච්චාරමත්තං ඵලං අචිතකකච්චාරමත්තස්ස ඵලස්ස අනන්තරපච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමත්තො ධම්මො සචිතකකසච්චාරස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමො පුරිමො චිතකකා පච්ඡිමානං පච්ඡිමානං සචිතකකසච්චාරානං ඛන්ධානං අනන්තරපච්චයෙන පච්චයො, අචිතකකච්චාරමත්තො චුතිචිත්තං සචිතකකසච්චාරස්ස උපපත්තිචිත්තස්ස අනන්තරපච්චයෙන පච්චයො, අචිතකකච්චාරමත්තං භවධංඤාචර්ජනාය අනන්තරපච්චයෙන පච්චයො, අචිතකකච්චාරමත්තො ඛන්ධා සචිතකකසච්චාරස්ස චූට්ඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමත්තො ධම්මො අචිතකකච්චාරස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමො පුරිමො අචිතකකච්චාරමත්තො ඛන්ධා පච්ඡිමස්ස පච්ඡිමස්ස ච්චාරස්ස අනන්තරපච්චයෙන පච්චයො, අචිතකකච්චාරමත්තං චුතිචිත්තං චිතකකා ව අචිතකකච්චාරස්ස උපපත්තිචිත්තස්ස ච්චාරස්ස ව අනන්තරපච්චයෙන පච්චයො, අචිතකකච්චාරමත්තො ඛන්ධා චිතකකා ව අචිතකකච්චාරස්ස චූට්ඨානස්ස ච්චාරස්ස ව අනන්තරපච්චයෙන පච්චයො. -පෙ -

අචිතකකච්චාරමත්තො ධම්මො අචිතකකච්චාරමත්තස්ස ව අචිතකකච්චාරස්ස ව ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමො පුරිමො

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිතකකවිචාරමනො ඛන්ධා පච්ඡමානං පච්ඡමානං අවිතකකවිචාර-
මනොනං ඛන්ධානං විචාරස්ස ච අනන්තරපච්චයෙන පච්චයො,
අවිතකකවිචාරමනො මගො අවිතකකවිචාරමනස්ස ඵලස්ස
විචාරස්ස ච, අවිතකකවිචාරමනං ඵලං අවිතකකවිචාරමනස්ස
ඵලස්ස විචාරස්ස ච අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමනො ධම්මො සවිතකකසවිචාරස්ස ච අවිතක-
විචාරමනස්ස ච ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො: පුරිමො
පුරිමො විතකකා පච්ඡමානං පච්ඡමානං සවිතකකසවිචාරානං
ඛන්ධානං විතකකස්ස ච අනන්තරපච්චයෙන පච්චයො, අවිතකකවිචා-
රමනං චුතිචිත්තං සවිතකකසවිචාරස්ස උපපන්නි චිත්තස්ස විතකකස්ස
ච අනන්තරපච්චයෙන පච්චයො, අවිතකකවිචාරමනං භවඬං
ආවජ්ජනාය විතකකස්ස ච අනන්තරපච්චයෙන පච්චයො, අවිතකක-
විචාරමනො ඛන්ධා සවිතකකසවිචාරස්ස චුට්ඨානස්ස විතකකස්ස ච
අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො අවිතකකඅවිචාරස්ස ධම්මස්ස
අනන්තරපච්චයෙන පච්චයො, පුරිමො පුරිමො විචාරො පච්ඡමස්ස
පච්ඡමස්ස විචාරස්ස අනන්තරපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො
අවිතකකඅවිචාරා ඛන්ධා පච්ඡමානං පච්ඡමානං අවිතකකඅවිචාරානං
ඛන්ධානං අනන්තරපච්චයෙන පච්චයො, අවිතකකඅවිචාරො මගො
අවිතකකඅවිචාරස්ස ඵලස්ස, අවිතකකඅවිචාරං ඵලං අවිතකකඅවිචාරස්ස
ඵලස්ස අනන්තරපච්චයෙන පච්චයො, නිරොධා චුට්ඨභනනස්ස
තෙවසඤ්ඤානාසඤ්ඤායතනං අවිතකකඅවිචාරාය ඵලසමාපන්නියා
විචාරස්ස ච අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො සවිතකකසවිචාරස්ස ධම්මස්ස
අනන්තරපච්චයෙන පච්චයො: අවිතකකඅවිචාරං චුතිචිත්තං විචාරො
ච සවිතකකසවිචාරස්ස උපපන්නිචිත්තස්ස අනන්තරපච්චයෙන පච්චයො:
අවිතකකඅවිචාරං භවඬං විචාරො ච ආවජ්ජනාය අනන්තරපච්චයෙන
පච්චයො, අවිතකකඅවිචාරා ඛන්ධා විචාරො ච සවිතකකසවිචාරස්ස
චුට්ඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො, නිරොධා චුට්ඨභනනස්ස
තෙවසඤ්ඤානාසඤ්ඤායතනං සවිතකකසවිචාරාය ඵලසමාපන්නියා
අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො අවිතකකවිචාරමනස්ස ධම්මස්ස
අනන්තරපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො විචාරො පච්ඡමානං
පච්ඡමානං අවිතකකවිචාරමනොනං ඛන්ධානං අනන්තරපච්චයෙන

පච්චයො, අවිතකකඤ්චිවාරං චූතිචිත්තං විචාරො ච අවිතකකචිවාර-
මත්තස්ස උපපත්තිවිත්තස්ස විතකකස්ස ච අනන්තරපච්චයෙන
පච්චයො, අවිතකකඤ්චිවාරා ඛණ්ඩා විචාරො ච අවිතකකචිවාරමත්තස්ස
වුට්ඨානස්ස විතකකස්ස ච අනන්තරපච්චයෙන පච්චයො, නිරොධා
වුට්ඨානන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අවිතකකචිවාරමත්තාය
ඵලසමාපත්තියා විතකකස්ස ච අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකඤ්චිවාරො ධම්මො අවිතකකඤ්චිවාරමත්තස්ස ච අවිතකක-
ඤ්චිවාරස්ස ච ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : අවිතකකඤ්චි-
වාරං චූතිචිත්තං අවිතකකචිවාරමත්තස්ස උපපත්තිවිත්තස්ස විචාරස්ස ච
අනන්තරපච්චයෙන පච්චයො, අවිතකකඤ්චිවාරා ඛණ්ඩා අවිතකක-
චිවාරමත්තස්ස වුට්ඨානස්ස විචාරස්ස ච අනන්තරපච්චයෙන පච්චයො,
නිරොධා වුට්ඨානන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අවිතකකචිවාර-
මත්තාය ඵලසමාපත්තියා විචාරස්ස ච අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකඤ්චිවාරො ධම්මො සවිතකකසචිවාරස්ස ච අවිතකක-
චිවාරමත්තස්ස ච ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : අවිතකක-
ඤ්චිවාරං චූතිචිත්තං විචාරො ච සවිතකකසචිවාරස්ස උපපත්තිවිත්තස්ස
විතකකස්ස ච අනන්තරපච්චයෙන පච්චයො, අවිතකකඤ්චිවාරං
භවබ්බඤ්ඤි විචාරො ච ආවජ්ජනාය විතකකස්ස ච අනන්තරපච්ච-
යෙන පච්චයො, අවිතකකඤ්චිවාරා ඛණ්ඩා විචාරො ච සවිතකකසචි-
වාරස්ස වුට්ඨානස්ස සවිතකකස්ස ච අනන්තරපච්චයෙන පච්චයො,
නිරොධා වුට්ඨානන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සවිතකකසචි-
වාරාය ඵලසමාපත්තියා විතකකස්ස ච අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකචිවාරමත්තො ච අවිතකකඤ්චිවාරො ච ධම්මො
සවිතකකසචිවාරස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො :
අවිතකකචිවාරමත්තං චූතිචිත්තං විචාරො ච සවිතකකසචිවාරස්ස
උපපත්තිවිත්තස්ස අනන්තරපච්චයෙන පච්චයො, අවිතකකචිවාරමත්තං
භවබ්බඤ්ඤි විචාරො ච ආවජ්ජනාය අනන්තරපච්චයෙන පච්චයො,
අවිතකකචිවාරමත්තො ඛණ්ඩා ච විචාරො ච සවිතකකසචිවාරස්ස
වුට්ඨානන්තස්ස අනන්තරපච්චයෙන පච්චයො.

අවිතකකචිවාරමත්තො ච අවිතකකඤ්චිවාරො ච ධම්මො අවිතකක-
චිවාරමත්තස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමා පුරිමා
අවිතකකචිවාරමත්තො ඛණ්ඩා ච විචාරො ච පච්ඤ්ඤානං පච්ඤ්ඤානං
අවිතකකචිවාරමත්තානං ඛණ්ඩානං අනන්තරපච්චයෙන පච්චයො,
අවිතකකචිවාරමත්තො මග්ගො ච විචාරො ච අවිතකකචිවාරමත්තස්ස

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

එලෙස අනන්තරපවයෙන පවයො, අවිනකකවිවාරමනං එලං ව විවාරො ව අවිනකකවිවාරමනකස ප්ලසස අනන්තරපවයෙන පවයො.

අවිනකකවිවාරමනො ව අවිනකකඅවිවාරො ව ධම්මා අවිනකක-අවිවාරසස ධම්මසස අනන්තරපවයෙන පවයො: පුරිමා පුරිමා අවිනකකඅවිවාරමනො ඛන්ධා ව විවාරො ව පච්ඡිමසස පච්ඡිමසස විවාරසස අනන්තරපවයෙන පවයො, අවිනකකවිවාරමනං චුතිවිනාඤ්ඤා විවාරො ව අවිනකකඅවිවාරසස උපපත්තිවිනාසස අනන්තරපවයෙන පවයො, අවිනකකවිවාරමනො ඛන්ධා ව විවාරො ව අවිනකකඅවිවාරසස චුට්ඨානසස අනන්තරපවයෙන පවයො.

අවිනකකවිවාරමනො ව අවිනකකඅවිවාරො ව ධම්මා අවිනකක-විවාරමනකසස ව අවිනකකඅවිවාරසස ව ධම්මසස අනන්තරපවයෙන පවයො: පුරිමා පුරිමා අවිනකකවිවාරමනො ඛන්ධා ව විවාරො ව පච්ඡිමානං පච්ඡිමානං අවිනකකවිවාරමනානං ඛන්ධානං විවාරසස ව අනන්තරපවයෙන පවයො, අවිනකකවිවාරමනො මග්ගො ව විවාරො ව අවිනකකවිවාරමනකසස එලසස විවාරසස ව අනන්තර-පවයෙන පවයො, අවිනකකවිවාරමනං එලඤ්ඤා විවාරො ව අවිනකකවිවාරමනකසස එලසස ව විවාරසස ව අනන්තරපවයෙන පවයො.

අවිනකකවිවාරමනො ව අවිනකකඅවිවාරො ව ධම්මා සවිනකක-සවිවාරසස ව අවිනකකවිවාරමනකසස ව ධම්මසස අනන්තරපවයෙන පවයො: අවිනකකවිවාරමනං චුතිවිනාඤ්ඤා විවාරො ව සවිනකක-සවිවාරසස උපපත්තිවිනාසස විනකකසස ව අනන්තරපවයෙන පවයො, අවිනකකවිවාරමනං භවඩ්ඪං ව විවාරො ව ආවජ්ජනාය විනකකසස ව අනන්තරපවයෙන පවයො, අවිනකකවිවාරමනො ඛන්ධා ව විවාරො ව සවිනකකසවිවාරසස චුට්ඨානසස විකකකසස ව අනන්තරපවයෙන පවයො.

සවිනකකසවිවාරො ව අවිනකකවිවාරමනො ව ධම්මා සවිනකක-සවිවාරසස ධම්මසස අනන්තරපවයෙන පවයො: පුරිමා පුරිමා සවිනකකසවිවාරා ඛන්ධා ව විනකකො ව පච්ඡිමානං පච්ඡිමානං සවිනකකසවිවාරානං ඛන්ධානං අනන්තරපවයෙන පවයො, අනු-ලොමඤ්ඤා විනකකො ව ගොත්‍රභුසස, අනුලොමං ව විනකකො ව චොදනාසස, ගොත්‍රභු ව විනකකො ව සවිනකකසවිවාරසස මග්ගසස, චොදනාඤ්ඤා විනකකො ව සවිනකකසවිවාරසස මග්ගසස, සවිනකක-සවිවාරො මග්ගො ව විනකකො ව සවිනකකසවිවාරසස එලසස,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසවිචාරං ඵලංඤා චිතකෙකා ව සවිතකකසවිචාරස්ස ඵලස්ස, අනුලොමංඤා චිතකෙකා ව සවිතකකසවිචාරාය ඵලසමාපනතියා අනන්තරපච්චයෙන පච්චයො,

සවිතකකසවිචාරො ව අවිතකකවිචාරමනෙතො ව ධම්මො අවිතකක-
විචාරමනස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : පුරිමා පුරිමා
සවිතකකසවිචාරා ඛන්ධා ව චිතකෙකා ව පච්ඡිමස්ස පච්ඡිමස්ස
චිතකකස්ස අනන්තරපච්චයෙන පච්චයො, සවිතකකසවිචාරං චුතිචිත්තංඤා
චිතකෙකා ව අවිතකකවිචාරමනස්ස උපපතතිචිත්තස්ස අනන්තරපච්ච-
යෙන පච්චයො, සවිතකකසවිචාරා ඛන්ධා ව චිතකෙකා ව අවිතකක-
විචාරමනස්ස චූඨානස්ස අනන්තරපච්චයෙන පච්චයො, අවිතකක-
විචාරමනස්ස ඝානස්ස පරිකමමංඤා චිතකෙකා ව අවිතකකවිචාර-
මනස්ස ඝානස්ස අනන්තරපච්චයෙන පච්චයො, ගොත්‍රභූ ව
චිතකෙකා ව අවිතකකවිචාරමනස්ස මග්ගස්ස, වොදනංඤා චිතකෙකා
ව අවිතකකවිචාරමනස්ස මග්ගස්ස, අනුලොමංඤා චිතකෙකා ව
අවිතකකවිචාරමනාය ඵලසමාපනතියා අනන්තරපච්චයෙන පච්චයො.

සවිතකකසවිචාරො ව අවිතකකවිචාරමනෙතො ව ධම්මො අවිතකක-
අවිචාරස්ස ධම්මස්ස අනන්තරපච්චයෙන පච්චයො : ආවජ්ජනා ව
චිතකෙකා ව පඤ්ඤානං විඤ්ඤාණානං අනන්තරපච්චයෙන පච්චයො,
සවිතකකසවිචාරං චුතිචිත්තංඤා චිතකෙකා ව අවිතකකඅවිචාරස්ස
උපපතතිචිත්තස්ස විචාරස්ස ව අනන්තරපච්චයෙන පච්චයො,
සවිතකකසවිචාරා ඛන්ධා ව චිතකෙකා ව අවිතකකඅවිචාරස්ස
චූඨානස්ස ව විචාරස්ස ව අනන්තරපච්චයෙන පච්චයො, දුතියස්ස
ඝානස්ස පරිකමමංඤා චිතකෙකා ව දුතියස්ස ඝානස්ස ව
විචාරස්ස ව අනන්තරපච්චයෙන පච්චයො, තතියස්ස ඝානස්ස
පරිකමමංඤා චිතකෙකා ව, චතුස්ස ඝානස්ස පරිකමමංඤා
චිතකෙකා ව, ආකාසානඤ්ඤායතනස්ස පරිකමමංඤා චිතකෙකා ව,
විඤ්ඤානඤ්ඤායතනස්ස පරිකමමංඤා චිතකෙකා ව, ආකිංඤාඤ්ඤායත-
නස්ස පරිකමමංඤා චිතකෙකා ව, නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස
පරිකමමංඤා චිතකෙකා ව, දිට්ඨස්ස වක්ඛුස්ස පරිකමමංඤා
චිතකෙකා ව, දිට්ඨාය සොතධාතුයා පරිකමමංඤා චිතකෙකා ව,
ඉඤ්චිධිකුණස්ස පරිකමමංඤා චිතකෙකා ව, වෙනොපරියක්ඤාණස්ස
පරිකමමංඤා චිතකෙකා ව, පුබ්බෙතිවාසානුස්සතික්ඤාණස්ස
යථාකමමුපගක්ඤාණස්ස අනාගතංසක්ඤාණස්ස පරිකමමංඤා චිතකෙකා
ව, ගොත්‍රභූ ව චිතකෙකා ව අවිතකකඅවිචාරස්ස මග්ගස්ස ව
විචාරස්ස ව, වොදනංඤා චිතකෙකා ව අවිතකකඅවිචාරස්ස ව
මග්ගස්ස විචාරස්ස ව, අනුලොමංඤා චිතකෙකා ව අවිතකකඅවිචාරාය
ඵලසමාපනතියා විචාරස්ස ව අනන්තරපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිනිකකසවිචාරය ව අවිනිකකවිචාරමනෝ ව ධර්මය අවිනිකක-
විචාරමනෝ ව අවිනිකකඅවිචාරය ව ධර්මය අනන්තරපව්වයෙන
පව්වයෝ: සවිනිකකසවිචාරං චුතිවිකකඤ්ච විනිකකෝ ව අවිනිකක-
විචාරමනෝ උපපත්තිවිකකෝ ව විචාරයෝ ව අනන්තරපව්වයෙන
පව්වයෝ, සවිනිකකසවිචාරා ඛණ්ඩා ව විනිකකෝ ව අවිනිකකවිචාර-
මනෝ චූඨානෝ ව විචාරයෝ ව අනන්තරපව්වයෙන පව්වයෝ,
අවිනිකකවිචාරමනෝ ක්කානෝ පරිකම්භඤ්ච විනිකකෝ ව
අවිනිකකවිචාරමනෝ ක්කානෝ ව විචාරයෝ ව අනන්තරපව්වයෙන
පව්වයෝ, ගොත්තු ව විනිකකෝ ව අවිනිකකවිචාරමනෝ මග්ගෝ
ව විචාරයෝ ව අනන්තරපව්වයෙන පව්වයෝ, වොදනඤ්ච විනිකකෝ
ව අවිනිකකවිචාරමනෝ මග්ගෝ විචාරයෝ ව අනුලොමඤ්ච
විනිකකෝ ව අවිනිකකවිචාරමනෝ ඵලසමාපත්තියා ව විචාරයෝ ව
අනන්තරපව්වයෙන පව්වයෝ.

අවිනිකකසවිචාරය ව අවිනිකකවිචාරමනෝ ව ධර්මය සවිනිකක-
සවිචාරයෝ ව අවිනිකකවිචාරමනෝ ව ධර්මය අනන්තරපව්වයෙන
පව්වයෝ: පුරිමා පුරිමා සවිනිකකසවිචාරා ඛණ්ඩා ව විනිකකෝ ව
පච්ඡිමානං පච්ඡිමානං සවිනිකකසවිචාරානං ඛණ්ඩානං විනිකකෝ ව
අනන්තරපව්වයෙන පව්වයෝ, අනුලොමඤ්ච විනිකකෝ ව ගොත්තුයෝ
ව විනිකකෝ ව අනුලොමඤ්ච විනිකකෝ ව වොදනයෝ ව
විනිකකෝ ව ගොත්තු ව විනිකකෝ ව සවිනිකකසවිචාරයෝ ව
මග්ගෝ ව විනිකකෝ ව වොදනඤ්ච විනිකකෝ ව සවිනිකක-
සවිචාරයෝ මග්ගෝ ව විනිකකෝ ව අනන්තරපව්වයෙන
පව්වයෝ, සවිනිකකසවිචාරෝ මග්ගෝ ව විනිකකෝ ව සවිනිකක-
සවිචාරයෝ ඵලයෝ ව විනිකකෝ ව, සවිනිකකසවිචාරං ඵලඤ්ච
විනිකකෝ ව සවිනිකකසවිචාරයෝ ඵලයෝ ව විනිකකෝ ව,
අනුලොමඤ්ච විනිකකෝ ව සවිනිකකසවිචාරාය ඵලසමාපත්තියා ව
විනිකකෝ ව අනන්තරපව්වයෙන පව්වයෝ.

සවිනිකකසවිචාරය ධර්මය සවිනිකකසවිචාරයෝ ධර්මය
සමනන්තරපව්වයෙන පව්වයෝ: (අනන්තර පව්වයෝ පි සමනන්තර
පව්වයෝ පි සද්ධියෝ.)

සවිනිකකසවිචාරය ධර්මය සවිනිකකසවිචාරයෝ ධර්මය
සහජාතපව්වයෙන පව්වයෝ: සවිනිකකසවිචාරෝ ඵකෝ ඛණ්ඩා
තිණ්ණිකං ඛණ්ඩානං සහජාතපව්වයෙන පව්වයෝ, තයෝ ඛණ්ඩා
ඵකෝ ඛණ්ඩයෝ සහජාතපව්වයෙන පව්වයෝ, දෙව ඛණ්ඩා ඤ්චිකං

බන්ධනං සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකතණේ සචිතකක-
සච්චාරො එකො බන්ධො තිණ්ණණං බන්ධනං ඉද්ධං බන්ධා
ද්විතං බන්ධනං සහජාතපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ධරෙවා අචිතකකච්චාරමනසස් ධරෙස්ස
සහජාතපච්චයෙන පච්චයො : සචිතකකසච්චාරො බන්ධො චිතකකසස්
සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකතණේ -පෙ-.

සචිතකකසච්චාරො ධරෙවා අචිතකකච්චාරස්ස ධරෙස්ස
සහජාතපච්චයෙන පච්චයො : සචිතකකසච්චාරො බන්ධො චිතකසමු-
ට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො : පටිසන්ධිකතණේ
කට්ඨො රූපානං.

සචිතකකසච්චාරො ධරෙවා සචිතකකසච්චාරස්ස ච අචිතකක-
ච්චාරස්ස ච ධරෙස්ස සහජාතපච්චයෙන පච්චයො : සචිතකකසච්-
චාරො එකො බන්ධො තිණ්ණණං බන්ධනං චිතකසමුට්ඨානානාඤ්ච
රූපානං සහජාතපච්චයෙන පච්චයො, ඉද්ධං බන්ධා ද්විතං බන්ධනං
චිතකසමුට්ඨානානාඤ්ච රූපානං සහජාතපච්චයෙන පච්චයො,
පටිසන්ධිකතණේ. (සංඛිතං.)

සචිතකකසච්චාරො ධරෙවා අචිතකකච්චාරමනසස් ච අචිතකක-
ච්චාරස්ස ච ධරෙස්ස සහජාතපච්චයෙන පච්චයො : සචිතකකසච්-
චාරො බන්ධො චිතකකසස් ච චිතකසමුට්ඨානානාඤ්ච රූපානං සහජාත-
පච්චයෙන පච්චයො, පටිසන්ධිකතණේ -පෙ-.

සචිතකකසච්චාරො ධරෙවා සචිතකකසච්චාරස්ස ච අචිතකක-
ච්චාරමනසස් ච ධරෙස්ස සහජාතපච්චයෙන පච්චයො : සචිතකක-
සච්චාරො එකො බන්ධො තිණ්ණණං බන්ධනං චිතකකසස් ච
සහජාතපච්චයෙන පච්චයො, ඉද්ධං බන්ධා ද්විතං බන්ධනං
චිතකකසස් ච සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකතණේ -පෙ-.

සචිතකකසච්චාරො ධරෙවා සචිතකකසච්චාරස්ස ච අචිතකක-
ච්චාරමනසස් ච අචිතකකච්චාරස්ස ච ධරෙස්ස සහජාතපච්චයෙන
පච්චයො : සචිතකකසච්චාරො එකො බන්ධො තිණ්ණණං බන්ධනං
චිතකකසස් ච චිතකසමුට්ඨානානාඤ්ච රූපානං සහජාතපච්චයෙන
පච්චයො, ඉද්ධං බන්ධා ද්විතං බන්ධනං චිතකකසස් ච චිතකසමු-
ට්ඨානානාඤ්ච රූපානං පටිසන්ධිකතණේ -පෙ-.

අචිතකකච්චාරමනසො ධරෙවා අචිතකකච්චාරමනසස් ධරෙස්ස
සහජාතපච්චයෙන පච්චයො : අචිතකකච්චාරමනසො එකො බන්ධො

නිශ්ශ්ණං. ඛණ්ඩානං සහජාතපච්චයෙන පච්චයො : ඥේ ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං පටිසන්ධිකඛණේ -පෙ-.

අවින කකුච්චාරමනො ධම්මො සවින කකසච්චාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : වින කකො සවින කකසච්චාරානං ඛණ්ඩානං සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණේ. -පෙ-.

අවින කකුච්චාරමනො ධම්මො අවින කකඅච්චාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : අවින කකුච්චාරමනො ඛණ්ඩා විචාරස්ස විනසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, වින කකො විනසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො පටිසන්ධිකඛණේ -පෙ-.

අවින කකුච්චාරමනො ධම්මො සවින කකසච්චාරස්ස ච අවින කක-අච්චාරස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : වින කකො සවින කකසච්චාරානං ඛණ්ඩානං විනසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණේ වින කකො -පෙ-.

අවින කකුච්චාරමනො ධම්මො අවින කකඅච්චාරමනස්ස ච අවින කකඅච්චාරස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : අවින කකුච්චාරමනො එකො ඛණ්ඩා නිශ්ශ්ණං. ඛණ්ඩානං විචාරස්ස ච විනසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, ඥේ ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං විචාරස්ස ච විනසමුට්ඨානානඤ්ච රූපානං පටිසන්ධිකඛණේ -පෙ-.

අවින කකඅච්චාරො ධම්මො අවින කකඅච්චාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : අවින කකඅච්චාරො එකො ඛණ්ඩා නිශ්ශ්ණං. ඛණ්ඩානං විනසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, ඥේ ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං විනසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, විචාරො විනසමුට්ඨානානං රූපානං, පටිසන්ධිකඛණේ අවින කකඅච්චාරො එකො නිශ්ශ්ණං. ඛණ්ඩානං කට්ඨො ච රූපානං, ඥේ ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං කට්ඨො ච රූපානං, විචාරො කට්ඨො රූපානං, ඛණ්ඩා චස්සුස්ස, චස්සු ඛණ්ඩානං, විචාරො චස්සුස්ස, චස්සු විචාරස්ස, එකං මහාභුතං නිශ්ශ්ණං. මහාභුතානං. මහාභුතා විනසමුට්ඨානානං රූපානං කට්ඨො රූපානං උපාදරූපානං, බාහිරං ආභාරසමුට්ඨානං, උතු සමුට්ඨානං, අසඤ්ඤාසත්තානං එකං. මහාභුතං මහාභුතා කට්ඨො-රූපානං උපාදරූපානං සහජාතපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිතකකඤ්චිචාරො ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස සහජාත-
පච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ වත්ථු සවිතකකසව්චාරානං
බන්ධානං සහජාතපච්චයෙන පච්චයො.

අවිතකකඤ්චිචාරො ධම්මො අවිතකකච්චාරමත්තස්ස ධම්මස්ස
සහජාතපච්චයෙන පච්චයො: විචාරො අවිතකකච්චාරමත්තානං
බන්ධානං සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණේ විචාරො
අවිතකකච්චාරමත්තානං බන්ධානං සහජාතපච්චයෙන පච්චයො,
පටිසන්ධිකඛණේ වත්ථු අවිතකකච්චාරමත්තානං බන්ධානං සහජාත-
පච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ වත්ථු විතකකස්ස
සහජාතපච්චයෙන පච්චයො.

අවිතකකඤ්චිචාරො ධම්මො අවිතකකච්චාරමත්තස්ස ව අවිතකක-
ඤ්චිචාරස්ස ව ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: විචාරො
අවිතකකච්චාරමත්තානං බන්ධානං විනසමුට්ඨානානං රූපානං
සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණේ විචාරො අවිතකක-
ච්චාරමත්තානං බන්ධානං කට්ඨානා රූපානං, පටිසන්ධිකඛණේ වත්ථු
අවිතකකච්චාරමත්තානං බන්ධානං විචාරස්ස ව සහජාතපච්චයෙන
පච්චයො.

අවිතකකඤ්චිචාරො ධම්මො සවිතකකසව්චාරස්ස ව අවිතකක-
ච්චාරමත්තස්ස ව ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: පටිසන්ධි-
කඛණේ වත්ථු සවිතකකසව්චාරානං බන්ධානං විතකකස්ස ව
සහජාතපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ව අවිතකකඤ්චිචාරො ව ධම්මො සවිතකක-
සව්චාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ
සවිතකකසව්චාරො එකො බන්ධො ව වත්ථු ව තිණණ්ණං බන්ධානං
සහජාතපච්චයෙන පච්චයො, දෙව බන්ධො ව වත්ථු ව ද්විතො
බන්ධානං සහජාතපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ව අවිතකකඤ්චිචාරො ව ධම්මො අවිතකක-
ච්චාරමත්තස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ
සවිතකකසව්චාරො බන්ධො ව වත්ථු ව විතකකස්ස සහජාතපච්චයෙන
පච්චයො, සවිතකකසව්චාරො ව අවිතකකඤ්චිචාරො ව ධම්මො
අවිතකකඤ්චිචාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො, සවිතකක-
සව්චාරො බන්ධො ව මහාභූතො ව විනසමුට්ඨානානං රූපානං
සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරො
බන්ධො ව මහාභූතො ව කට්ඨානාරූපානං සහජාතපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසව්වාරො ව අවිතකකඅව්වාරො ව ධම්මා සවිතකක-සව්වාරස්ස ව අවිතකකවිවාරමනාස්ස ව ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : පටිසන්ධිකම්මේණ සවිතකකසව්වාරො එකො බ්බෙධො ව වස්සු ව තිණ්ණිකං බ්බෙධානං විතකකස්ස ව, දෙව බ්බෙධො ව වස්සු ව ද්විතකං බ්බෙධානං විතකකස්ස ව සහජාතපච්චයෙන පච්චයො.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා සවිතකක-සව්වාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : පටිසන්ධිකම්මේණ විතකකො ව වස්සු ව සවිතකකසව්වාරානං බ්බෙධානං සහජාතපච්චයෙන පච්චයො.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-විවාරමනාස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : අවිතකක-විවාරමනො එකො බ්බෙධො ව විවාරො ව තිණ්ණිකං බ්බෙධානං, දෙව බ්බෙධො ව විවාරො ව ද්විතකං බ්බෙධානං සහජාතපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මේණ අවිතකකවිවාරමනො එකො බ්බෙධො ව විවාරො ව තිණ්ණිකං බ්බෙධානං, දෙව බ්බෙධො ව විවාරො ව ද්විතකං බ්බෙධානං, පටිසන්ධිකම්මේණ අවිතකකවිවාරමනො එකො බ්බෙධො ව වස්සු ව තිණ්ණිකං බ්බෙධානං සහජාතපච්චයෙන පච්චයො.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-අව්වාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : අවිතකකවිවාරමනො බ්බෙධො ව විවාරො ව වික්ඛසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො, අවිතකකවිවාරමනො බ්බෙධො ව මහාභූතා ව වික්ඛසමුට්ඨානානං රූපානං, විතකකො ව මහාභූතා ව වික්ඛසමුට්ඨානානං රූපානං, පටිසන්ධිකම්මේණ අවිතකකවිවාරමනො බ්බෙධො ව විවාරො ව කට්ඨකා රූපානං, පටිසන්ධිකම්මේණ අවිතකකවිවාරමනො බ්බෙධො ව මහාභූතා ව කට්ඨකාරූපානං, පටිසන්ධිකම්මේණ විතකකො ව මහාභූතා ව කට්ඨකා රූපානං, පටිසන්ධිකම්මේණ අවිතකකවිවාරමනො බ්බෙධො ව වස්සු ව විවාරස්ස සහජාතපච්චයෙන පච්චයො.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-විවාරමනාස්ස ව අවිතකකඅව්වාරස්ස ව ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : අවිතකකවිවාරමනො එකො බ්බෙධො ව විවාරො ව තිණ්ණිකං බ්බෙධානං වික්ඛසමුට්ඨානානාඤ්ච රූපානං සහජාතපච්ච-යෙන පච්චයො, තයො බ්බෙධො ව විවාරො ව එකස්ස බ්බෙධස්ස වික්ඛසමුට්ඨානානාඤ්ච රූපානං සහජාතපච්චයෙන පච්චයො, දෙව

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

බන්ධා ව විවාරො ව ද්විතං බන්ධානං වින්හසමුට්ඨානානාඤ්ඤා රූපානං සහජාතපච්චයෙන, පටිසන්ධිකඛණේ අවිතකකච්චාරමනෙතා එකො බන්ධො ව විවාරො ව තිණණ්ණං බන්ධානං කට්ඨාරූපානං සහජාත-පච්චයෙන, දෙව බන්ධා ද්විතං බන්ධානං පටිසන්ධිකඛණේ අවිතකකච්චාර මනෙතා එකො බන්ධො ව චක්ඛු ව තිණණ්ණං බන්ධානං විවාරස්ස ව, සහජාතපච්චයෙන, දෙව බන්ධා ව චක්ඛු ව ද්විතං බන්ධානං විවාරස්ස ව සහජාතපච්චයෙන පච්චයො.

සවිතකක සවිවාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා සවිතකක සවිවාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: සවිතකකසවිවාරො එකො බන්ධො ව විතකෙකා ව තිණණ්ණං බන්ධානං සහජාත-පච්චයෙන, දෙව බන්ධා ව විතකෙකා ව ද්විතං බන්ධානං සහජාත පච්චයෙන, පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසවිවාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා අවිතකක අවිවාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: සවිතකකසවිවාරො බන්ධො ව විතකෙකා ව වින්හසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසවිවාරො ව අවිතකකච්චාරමනෙතා ව ධම්මා සවිතකක-සවිවාරස්ස ව අවිතකකඅවිවාරස්ස ව ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො, සවිතකකසවිවාරො එකො බන්ධො ව විතකෙකා ව තිණණ්ණං බන්ධානං වින්හසමුට්ඨානානාඤ්ඤා රූපානං සහජාතපච්ච-යෙන, දෙව බන්ධා ව විතකෙකා ව ද්විතං බන්ධානං වින්හසමුට්ඨා-නානාඤ්ඤා රූපානං සහජාතපච්චයෙන, පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසවිවාරො ව අවිතකකච්චාරමනෙතා ව අවිතකකඅවිවාරො ව ධම්මා සවිතකකසවිවාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ සවිතකකසවිවාරො එකො බන්ධො ව විතකෙකා ව චක්ඛු ව තිණණ්ණං බන්ධානං සහජාතපච්චයෙන, දෙව බන්ධා ව විතකෙකා ව චක්ඛු ව ද්විතං බන්ධානං සහජාතපච්චයෙන පච්චයො.

සවිතකකසවිවාරො ව අවිතකකච්චාරමනෙතා ව අවිතකකඅවිවාරො ව ධම්මා අවිතකකඅවිවාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො: සවිතකකසවිවාරො බන්ධො ව විතකෙකා ව මහාභූතා ව වින්හසමුට්ඨානානං රූපානං සහජාත පච්චයෙන පටිසන්ධිකඛණේ සවිතකකසවිවාරො බන්ධො ව විතකෙකා ව මහාභූතා ව කට්ඨාරූපානං සහජාතපච්චයෙන පච්චයො.

සවිතකකසවිවාරො ධම්මා සවිතකකසවිවාරස්ස ධම්මස්ස අඤ්ඤා-මඤ්ඤාපච්චයෙන පච්චයො: සවිතකකසවිවාරො එකො බන්ධො

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තිණණ්ණානං. ඛණ්ඩානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරො එකො ඛණ්ඩා තිණණ්ණානං. ඛණ්ඩානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකවිචාරමනාසස ධම්මසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: සවිතකකසව්චාරො ඛණ්ඩා විතකකසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පටිසන්ධිකඛණේ -පෙ-

සවිතකකසව්චාරො ධම්මො අවිතකකවිචාරසස ධම්මසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරො ඛණ්ඩා චක්ඛුසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරසස ච අවිතකක ව්චාරසස ච ධම්මසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ සවිතකක සව්චාරො එකො ඛණ්ඩා තිණණ්ණානං. ඛණ්ඩානං චක්ඛුසස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං චක්ඛුසස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකවිචාරමනාසස ච අවිතකක-ව්චාරසස ච ධම්මසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරො ඛණ්ඩා විතකකසස ච චක්ඛුසස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරසස ච අවිතකක විචාරමනාසස ච ධම්මසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: සවිතකකසව්චාරො එකො ඛණ්ඩා තිණණ්ණානං. ඛණ්ඩානං විතකකසස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං විතකකසස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පටිසන්ධිකඛණේ -පෙ-

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරසස ච අවිතකකවිචාරමනාසස ච අවිතකකව්චාරසස ච ධම්මසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ සවිතකකසව්චාරො එකො ඛණ්ඩා තිණණ්ණානං. ඛණ්ඩානං විතකකසස ච චක්ඛුසස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං විතකකසස ච චක්ඛුසස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමනො ධම්මො අවිතකකවිචාරමනාසස ධම්මසස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: අවිතකකවිචාරමනො එකො ඛණ්ඩා තිණණ්ණානං. ඛණ්ඩානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛණ්ඩා ද්විතං. ඛණ්ඩානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පටිසන්ධිකඛණේ --පෙ--

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිතකකච්චාරමනො ධම්මො සවිතකක සච්චාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: විතකකා සවිතකක සච්චාරානං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො පටිසන්ධිකම්මේණ -පෙ-.

අවිතකකච්චාරමනො ධම්මො අවිතකකඅච්චාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: අවිතකකච්චාරමනො ඛන්ධා විචාරස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකම්මේණ අවිතකකච්චාරමනො ඛන්ධා විචාරස්ස ච වත්තුස්ස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකම්මේණ විතකකා වත්තුස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරමනො සවිතකකසච්චාරස්ස ච අවිතකකඅච්චාරස්ස ච ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකම්මේණ විතකකා සවිතකක සච්චාරානං ඛන්ධානං වත්තුස්ස ච අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.

අවිතකකච්චාරමනො ධම්මො අවිතකකච්චාරමනස්ස ච අවිතකක අච්චාරස්ස ච ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: අවිතකක ච්චාරමනො එකො ඛන්ධා තිණ්ණිකානං ඛන්ධානං විචාරස්ස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙථ ඛන්ධා අවිතකං ඛන්ධානං විචාරස්ස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පටිසන්ධිකම්මේණ අවිතකකච්චාරමනො එකො ඛන්ධා තිණ්ණිකානං ඛන්ධානං විචාරස්ස ච වත්තුස්ස ච අඤ්ඤමඤ්ඤ පච්චයෙන, දෙථ ඛන්ධා අවිතකං ඛන්ධානං විචාරස්ස ච වත්තුස්ස ච අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකඅච්චාරො ධම්මො අවිතකකඅච්චාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: අවිතකකඅච්චාරො එකො ඛන්ධා තිණ්ණිකානං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙථ ඛන්ධා අවිතකං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන, පටිසන්ධිකම්මේණ අවිතකකඅච්චාරො එකො ඛන්ධා තිණ්ණිකානං ඛන්ධානං වත්තුස්ස ච අඤ්ඤමඤ්ඤ පච්චයෙන, දෙථ ඛන්ධා අවිතකං ඛන්ධානං වත්තුස්ස ච අඤ්ඤමඤ්ඤ පච්චයෙන ඛන්ධා වත්තුස්ස, වත්තු ඛන්ධානං විචාරො වත්තුස්ස, වත්තු විචාරස්ස එකං මහාභූතං තිණ්ණිකානං මහාභූතානං බාහිරං ආහාර සමුප්පාදානං, උතුසමුප්පාදානං අසඤ්ඤාසන්නානං එකං මහාභූතං.

අවිතකකඅච්චාරො ධම්මො සවිතකකසච්චාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකම්මේණ වත්තු සවිතකකසච්චාරානං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකඅච්චාරො ධම්මො අවිතකකච්චාරමනස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: විචාරො අවිතකකච්චාරමනානං

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

බන්ධනං අඤ්ඤමඤ්ඤපච්චයෙන පටිසන්ධිකඛණේ විචාරො අවිතකක-
විචාරමත්තානං බන්ධනං අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකඛණේ
වත්තු අවිතකකවිචාරමත්තානං බන්ධනං අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටි-
සන්ධිකඛණේ වත්තු විතකකසී අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො අවිතකකවිචාරමත්තාසී ව අවිතකක
අවිචාරසී ව ධම්මසී අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ
විචාරො අවිතකකවිචාරමත්තානං බන්ධනං වත්තුසී ව අඤ්ඤමඤ්ඤ-
පච්චයෙන, පටිසන්ධිකඛණේ වත්තු අවිතකකවිචාරමත්තානං බන්ධනං
විචාරසී ව අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො සවිතකකසවිචාරසී ව අවිතකක
විචාරමත්තාසී ව ධම්මසී අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො:
පටිසන්ධිකඛණේ වත්තු සවිතකකසවිචාරානං බන්ධනං විතකකසී ව
අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.

සවිතකකසවිචාරො ව අවිතකකඅවිචාරො ව ධම්මො සවිතකක
සවිචාරසී ධම්මසී අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ
සවිතකකසවිචාරො එකො බන්ධනො ව වත්තු ව තීණණ්ණං බන්ධනං,
දො බන්ධනො ව වත්තු ව ද්විතං බන්ධනං අඤ්ඤමඤ්ඤපච්චයෙන
පච්චයො.

සවිතකකසවිචාරො ව අවිතකකඅවිචාරො ව ධම්මො අවිතකක
විචාරමත්තාසී ධම්මසී අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටි-
සන්ධිකඛණේ සවිතකකසවිචාරො බන්ධනො ව වත්තු ව විතකකසී
අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසවිචාරො ව අවිතකකඅවිචාරො ව ධම්මො සවිතකක
සවිචාරසී ව අවිතකකවිචාරමත්තාසී ව ධම්මසී අඤ්ඤමඤ්ඤපච්ච-
යෙන පච්චයො: පටිසන්ධිකඛණේ සවිතකකසවිචාරො එකො බන්ධනො
ව වත්තු ව තීණණ්ණං බන්ධනං විතකකසී ව අඤ්ඤමඤ්ඤපච්ච-
යෙන, දො බන්ධනො ව වත්තු ව ද්විතං බන්ධනං විතකකසී ව
අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ව අවිතකකඅවිචාරො ව ධම්මො සවිතකක
සවිචාරසී ධම්මසී අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධි-
කඛණේ විතකකො ව වත්තු ව සවිතකකසවිචාරානං බන්ධනං අඤ්ඤ-
මඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ව අවිතකකඅවිචාරො ව ධම්මො අවිතකක
විචාරමත්තාසී ධම්මසී අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: අවිතකක-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විවාරමනො ඵකො ඛෙය්‍යා ව විවාරො ව තිණ්ණනං ඛෙය්‍යානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛෙය්‍යා ව විවාරො ව ද්විතං ඛෙය්‍යානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකඛණෙ අවිතකකවිවාරමනො ඵකො ඛෙය්‍යා ව විවාරො ව චක්ඛු ව තිණ්ණනං ඛෙය්‍යානං, දෙව ඛෙය්‍යා ව විවාරො ව චක්ඛු ව ද්විතං ඛෙය්‍යානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකවිවාරමනො ව අවිතකකඅවිවාරො ව ධම්මා අවිතකක අවිවාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණෙ අවිතකකවිවාරමනො ඛෙය්‍යා ව විවාරො ව චක්ඛුස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකඛණෙ අවිතකකවිවාරමනො ඛෙය්‍යා ව චක්ඛු ව විවාරස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

අවිතකකවිවාරමනො ව අවිතකකඅවිවාරො ව ධම්මා අවිතකක විවාරමනස්ස ව අවිතකකඅවිවාරස්ස ව ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණෙ අවිතකකවිවාරමනො ඵකො ඛෙය්‍යා ව විවාරො ව තිණ්ණනං ඛෙය්‍යානං චක්ඛුස්ස ව අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛෙය්‍යා ව විවාරො ව ද්විතං ඛෙය්‍යානං චක්ඛුස්ස ව අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකඛණෙ අවිතකකවිවාරමනො ඵකො ඛෙය්‍යා ව චක්ඛු ව තිණ්ණනං ඛෙය්‍යානං විවාරස්ස ව අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛෙය්‍යා ව චක්ඛු ව ද්විතං ඛෙය්‍යානං විවාරස්ස ව අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසවිවාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා සවිතකක සවිවාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො. සවිතකක සවිවාරො ඵකො ඛෙය්‍යා ව විතකෙකා ව තිණ්ණනං ඛෙය්‍යානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛෙය්‍යා ව විතකෙකා ව ද්විතං ඛෙය්‍යානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, පටිසන්ධිකඛණෙ -පෙ-.

සවිතකකසවිවාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා අවිතකක අවිවාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණෙ සවිතකකසවිවාරො ඛෙය්‍යා ව විතකෙකා ව චක්ඛුස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසවිවාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා සවිතකක සවිවාරස්ස ව අවිතකකඅවිවාරස්ස ව ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණෙ සවිතකකසවිවාරො ඵකො ඛෙය්‍යා ව විතකෙකා ව තිණ්ණනං ඛෙය්‍යානං චක්ඛුස්ස ව අඤ්ඤමඤ්ඤපච්චයෙන, දෙව ඛෙය්‍යා ව විතකෙකා ව ද්විතං ඛෙය්‍යානං චක්ඛුස්ස ව අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකක සවිවාරො ව අවිතකකවිවාරමනො ව අවිතකකඅවිවාරො ව ධම්මා සවිතකකසවිවාරස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො: පටිසන්ධිකමණේ සවිතකකසවිවාරො එකො ඛන්ධො ව විතකකො ව වත්ථු ව තිණ්ණං. ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන, ඥා ඛන්ධා ව විතකකො ව වත්ථු ව අවිතක. ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො.

සවිතකකසවිවාරො ධම්මො සවිතකකසවිවාරස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො: සවිතකකසවිවාරො එකො ඛන්ධො තිණ්ණං. ඛන්ධානං, (සංඛින්නං.) සත්තං.

අවිතකකවිවාරමනො ධම්මො අවිතකකවිවාරමනස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො (සංඛින්නං) පඤ්ඤා.

අවිතකකඅවිවාරො ධම්මො අවිතකකඅවිවාරස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො. අවිතකකඅවිවාරො එකො ඛන්ධො තිණ්ණං. ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ඤා රූපානං නිස්සයපච්චයෙන, ඥා ඛන්ධා අවිතක. ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ඤා රූපානං නිස්සය-පච්චයෙන පච්චයො, විවාරො වික්ඛසමුට්ඨානානං රූපානං නිස්සය-පච්චයෙන පච්චයො, පටිසන්ධිකමණේ අවිතකක අවිවාරො එකො ඛන්ධො තිණ්ණං. ඛන්ධානං කට්ඨො ව රූපානං නිස්සයපච්චයෙන ඥා ඛන්ධා අවිතක. ඛන්ධානං, (සංඛින්නං.) අසඤ්ඤාසත්තානං එකං මහාභූතං, චක්ඛායතනං චක්ඛුචිඤ්ඤාණස්ස, කායායතනං කාය-චිඤ්ඤාණස්ස වත්ථු, අවිතකකඅවිවාරානං ඛන්ධානං විවාරස්ස ව නිස්සයපච්චයෙන පච්චයො.

අවිතකකඅවිවාරො ධම්මො සවිතකකසවිවාරස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො: වත්ථු සවිතකක සවිවාරානං ඛන්ධානං නිස්සය පච්චයෙන පටිසන්ධිකමණේ වත්ථු -පෙ-.

අවිතකකඅවිවාරො ධම්මො අවිතකකවිවාරමනස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: විවාරො අවිතකකවිවාරමනානං ඛන්ධානං නිස්සයපච්චයෙන වත්ථු අවිතකකවිවාරමනානං ඛන්ධානං විතකකස්ස ව නිස්සයපච්චයෙන පටිසන්ධිකමණේ -පෙ- (සංඛින්නං.) අවිතකක අවිවාරො ධම්මො අවිතකක විවාරමනස්ස ව අවිතකකඅවිවාරස්ස ව ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: විවාරො අවිතකකවිවාර-මනානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ඤා රූපානං, වත්ථු අවිතකක විවාරමනානං ඛන්ධානං විවාරස්ස ව නිස්සයපච්චයෙන, පටිසන්ධි-කමණේ විවාරො -පෙ-.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිතකකඤ්චිචාරො ධම්මො සවිතකකඤ්චිචාරස්ස ච අවිතකකඤ්චිචාරමනෙස්ස ච ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: වස්සු සවිතකකඤ්චිචාරානං ඛන්ධානං විතකකස්ස ච නිස්සයපච්චයෙන, පටිසන්ධිකම්මණෙ වස්සු -පෙ-.

සවිතකකඤ්චිචාරො ච අවිතකකඤ්චිචාරො ච ධම්මො සවිතකකඤ්චිචාරස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: සවිතකකඤ්චිචාරො එකො ඛන්ධො ච වස්සු ච තිණ්ණන්නං ඛන්ධානං නිස්සයපච්චයෙන පච්චයො, (පටිකත්ති පටිසන්ධිසි දීපෙනධධො.)

සවිතකකඤ්චිචාරො ච අවිතකකඤ්චිචාරො ච ධම්මො අවිතකකඤ්චිචාරමනෙස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: සවිතකකඤ්චිචාරො ඛන්ධො ච වස්සු ච විතකකස්ස, පටිසන්ධිකම්මණෙ -පෙ-.

සවිතකකඤ්චිචාරො ච අවිතකකඤ්චිචාරො ච ධම්මො අවිතකකඤ්චිචාරස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: සවිතකකඤ්චිචාරො ඛන්ධො ච මහභූතා ච විත්තසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණෙ -පෙ-.

සවිතකකඤ්චිචාරො ච අවිතකකඤ්චිචාරො ච ධම්මො සවිතකකඤ්චිචාරස්ස ච අවිතකකඤ්චිචාරමනෙස්ස ච ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: සවිතකකඤ්චිචාරො එකො ඛන්ධො ච වස්සු ච තිණ්ණන්නං ඛන්ධානං විතකකස්ස ච නිස්සයපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණෙ -පෙ-.

අවිතකකඤ්චිචාරමනො ච අවිතකකඤ්චිචාරො ච ධම්මො සවිතකකඤ්චිචාරස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: විතකකො ච වස්සු ච සවිතකකඤ්චිචාරානං ඛන්ධානං, නිස්සයපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණෙ -පෙ-.

අවිතකකඤ්චිචාරමනො ච අවිතකකඤ්චිචාරො ච ධම්මො අවිතකකඤ්චිචාරමනෙස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: අවිතකකඤ්චිචාරමනො එකො ඛන්ධො ච විචාරො ච තිණ්ණන්නං ඛන්ධානං අවිතකකඤ්චිචාරමනො එකො ඛන්ධො ච වස්සු ච තිණ්ණන්නං ඛන්ධානං නිස්සයපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මණෙ -පෙ-.

අවිතකකඤ්චිචාරමනො ච අවිතකකඤ්චිචාරො ච ධම්මො අවිතකකඤ්චිචාරස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො: අවිතකකඤ්චිචාරමනො ඛන්ධො ච විචාරො ච විත්තසමුට්ඨානානං රූපානං නිස්සයපච්චයෙන, අවිතකකඤ්චිචාරමනො ඛන්ධො ච මහභූතා ච විත්තසමුට්ඨානානං රූපානං,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විතකකා ව මහභූතා ව විතසමුට්ඨානානං රූපානං, අවිතකක විචාරමනෙතා ඛණ්ඩා ව වස්තු ව විචාරස්ස නිස්සයපච්චයෙන පච්චයො පටිසන්ධිකානි චන්තාරි, (සංඛිතං.)

අවිතකකවිචාරමනෙතා ව අවිතකකඅවිචාරො ව ධම්මා අවිතකක විචාරමනස්ස ව අවිතකකඅවිචාරස්ස ව ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො : අවිතකකවිචාරමනෙතා එකො ඛණ්ඩා ව විචාරො ව තිණ්ණනතං ඛණ්ඩානං විතසමුට්ඨානානානඤ්ච රූපානං නිස්සයපච්චයෙන, ඥෙ ඛණ්ඩා ව විචාරො ව ද්විතං ඛණ්ඩානං විතසමුට්ඨානානානඤ්ච රූපානං නිස්සයපච්චයෙන, අවිතකකවිචාරමනෙතා එකො ඛණ්ඩා ව වස්තු ව තිණ්ණනතං ඛණ්ඩානං විචාරස්ස ව, ඥෙ ඛණ්ඩා ව වස්තු ව ද්විතං ඛණ්ඩානං විචාරස්ස ව නිස්සයපච්චයෙන, පටිසන්ධිකඛණ්ණෙ -පෙ-.

සවිතකකසවිචාරො ව අවිතකකවිචාරමනෙතා ව ධම්මා සවිතකක සවිචාරස්ස ධම්මස්ස, අවිතකකඅවිචාරස්ස ධම්මස්ස, සවිතකකසවිචාරස්ස ව අවිතකකඅවිචාරස්ස ව ධම්මස්ස තිණ්ණ.

සවිතකකසවිචාරො ව අවිතකකවිචාරමනෙතා ව අවිතකකඅවිචාරො ව ධම්මා සවිතකකසවිචාරස්ස ධම්මස්ස, අවිතකකඅවිචාරස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො : (ඥෙ වාරා විස්ථාරෙතබ්බා.)

සවිතකකසවිචාරො ධම්මො සවිතකකසවිචාරස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො : ආරම්භේණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, පකතූපනිස්සයො : සවිතකකසවිචාරං සඬං උපනිස්සයාය දනං දෙති, සීලං සමාදියති, උපොසඨකම්මං කරොති, සවිතකකසවිචාරං ඤානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං -පෙ- සමාපත්තිං උප්පාදෙති, මානං ජපෙති, දිට්ඨිං ගණ්හාති සවිතකකසවිචාරං සීලං සුතං වාගං පඤ්ඤා රාගං දෙසං මොහං මානං දිට්ඨිං පඤ්ඤා උපනිස්සයාය දනං දෙති, සීලං සමාදියති, උපොසඨකම්මං කරොති, සවිතකකසවිචාරං ඤානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං සමාපත්තිං උප්පාදෙති, පාණං හනති, සංඛං භිඤ්ඤාති, සවිතකක සවිචාරා සඬා සීලං සුතං වාගො පඤ්ඤා රාගො දෙසො මොහො මානො දිට්ඨි පඤ්ඤා සවිතකක සවිචාරාය සඬාය, සීලස්ස සුතස්ස වාගස්ස පඤ්ඤාය රාගස්ස දෙසස්ස මොහස්ස මානස්ස දිට්ඨියා පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො.

සවිතකකසවිචාරො ධම්මො අවිතකකවිචාරමනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො : ආරම්භේණුපනිස්සයො, අනන්තරූපනිස්සයො,

පකතූපනික්ඛයො. පකතූපනික්ඛයො: සවිතකකසවිචාරං සද්ධං උපනික්ඛයා අවිතකකවිචාරමනාං ක්කානං උප්පාදෙති. මග්ගං සමාපනති. සවිතකකසවිචාරං සීලං (සංඛින්නං.) පඤ්ඤාං උපනික්ඛයා අවිතකකවිචාරමනාං ක්කානං උප්පාදෙති මග්ගං සමාපනති. සවිතකකසවිචාරා සද්ධා පඤ්ඤා අවිතකකවිචාරමනාය සද්ධාය සීලස්ස සුත්තස්ස වාගස්ස පඤ්ඤාය. විතකකස්ස ච උපනික්ඛයපච්චයෙන පච්චයො.

සවිතකකසවිචාරො ධම්මො අවිතකකඅවිචාරස්ස ධම්මස්ස උපනික්ඛයපච්චයෙන පච්චයො: අනන්තරූපනික්ඛයො, පකතූපනික්ඛයො. පකතූපනික්ඛයො: සවිතකකසවිචාරං සද්ධං උපනික්ඛයා අවිතකකඅවිචාරං ක්කානං උප්පාදෙති, මග්ගං අභිඤ්ඤාං සමාපනති. උප්පාදෙති, සවිතකකසවිචාරං සීලං පඤ්ඤාං උපනික්ඛයා අවිතකකඅවිචාරං ක්කානං උප්පාදෙති මග්ගං අභිඤ්ඤාං සමාපනති. උප්පාදෙති, සවිතකකසවිචාරා සද්ධා (සංඛින්නං.) පඤ්ඤා අවිතකකඅවිචාරාය සද්ධාය සීලස්ස සුත්තස්ස වාගස්ස පඤ්ඤාය විචාරස්ස ච කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස උප්පනික්ඛයපච්චයෙන පච්චයො.

සවිතකකසවිචාරො ධම්මො අවිතකකවිචාරමනස්ස ච අවිතකකඅවිචාරස්ස ච ධම්මස්ස උපනික්ඛයපච්චයෙන පච්චයො: අනන්තරූපනික්ඛයො, පකතූපනික්ඛයො. පකතූපනික්ඛයො: සවිතකකසවිචාරා සද්ධා පඤ්ඤා අවිතකකවිචාරමනාය සද්ධාය සීලස්ස සුත්තස්ස වාගස්ස පඤ්ඤාය විචාරස්ස ච උපනික්ඛය පච්චයෙන පච්චයො.

සවිතකකසවිචාරො ධම්මො සවිතකකසවිචාරස්ස ච අවිතකකවිචාරමනස්ස ච ධම්මස්ස උපනික්ඛයපච්චයෙන පච්චයො: ආරම්භප්‍රපනික්ඛයො, අනන්තරූපනික්ඛයො පකතූපනික්ඛයො. පකතූපනික්ඛයො: සවිතකකසවිචාරා සද්ධා පඤ්ඤා අවිතකකවිචාරමනාය සද්ධාය සීලස්ස සුත්තස්ස වාගස්ස පඤ්ඤාය විචාරස්ස ච උපනික්ඛයපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමනො ධම්මො අවිතකකවිචාරමනස්ස ධම්මස්ස උපනික්ඛයපච්චයෙන පච්චයො: ආරම්භප්‍රපනික්ඛයො අනන්තරූපනික්ඛයො පකතූපනික්ඛයො. පකතූපනික්ඛයො: අවිතකකවිචාරමනං සද්ධං උපනික්ඛයා අවිතකකවිචාරමනං ක්කානං උප්පාදෙති, මග්ගං සමාපනති. උප්පාදෙති, අවිතකකවිචාරමනං සීලං සුත්තං වාගං පඤ්ඤාං විතකකං උපනික්ඛයා අවිතකකවිචාරමනං ක්කානං උප්පාදෙති, මග්ගං සමාපනති. උප්පාදෙති, අවිතකකවිචාරමනා සද්ධා සීලං වාගො පඤ්ඤා විතකකා ච අවිතකකවිචාරමනාය සද්ධාය සීලස්ස සුත්තස්ස වාගස්ස පඤ්ඤාය විතකකස්ස ච උපනික්ඛයපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිනකකවිචාරමනො ධම්මො සවිනකකසවිචාරස්ස ධම්මස්ස උප-
නිස්සයපච්චයෙන පට්ටයො : ආරම්භ්වපනිස්සයො, අනන්තරුප-
නිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො : අවිනකකවිචාරමනො
සද්ධා උපනිස්සයාය දනං දෙනි සීලං සමාදියති, උපොසථකමං
කරොති, සවිනකකසවිචාරං ඤානං උප්පාදෙනි, විපස්සනං මග්ගං
සමාපත්තිං උප්පාදෙනි, මානං ජලෙපති, දිට්ඨිං ගණනාති, අවිනකක
විචාරමනො සීලං සුතං වාගං පඤ්ඤා විනකකං උපනිස්සයාය දනං
දෙනි, සීලං සමාදියති, උපොසථකමං කරොති, සවිනකකසවිචාරං
ඤානං උප්පාදෙනි, විපස්සනං උප්පාදෙනි මග්ගං උප්පාදෙනි
සමාපත්තිං උප්පාදෙනි පාණං හනති, සඬ්ඛං භ්ඤාති, අවිනකකවිචාරමනො
සද්ධා සීලං සුතං වාගො පඤ්ඤා විනකකො ව සවිනකකසවිචාරාය
සද්ධාය පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පට්ටයො.

අවිනකකවිචාරමනො ධම්මො අවිනකකඅවිචාරස්ස ධම්මස්ස
උපනිස්සයපච්චයෙන පට්ටයො : අනන්තරුපනිස්සයො පකතූපනිස්සයො
පකතූපනිස්සයො : අවිනකකවිචාරමනො සද්ධා උපනිස්සයාය අවිනකක
අවිචාරං ඤානං උප්පාදෙනි, මග්ගං අභිඤ්ඤා සමාපත්තිං උප්පාදෙනි,
අවිනකකවිචාරමනො සීලං සුතං වාගං පඤ්ඤා විනකකං උපනිස්සයාය
අවිනකකඅවිචාරං ඤානං උප්පාදෙනි, මග්ගං අභිඤ්ඤා සමාපත්තිං
උප්පාදෙනි, අවිනකකවිචාරමනො සද්ධා සීලං සුතං වාගො පඤ්ඤා
විනකකො ව අවිනකකඅවිචාරාය සද්ධාය සීලස්ස සුතස්ස වාගස්ස
පඤ්ඤාය විචාරස්ස ව කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස උප-
නිස්සයපච්චයෙන පට්ටයො.

අවිනකකවිචාරමනො ධම්මො අවිනකකවිචාරමනස්ස ව අවි-
නකකඅවිචාරස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන පට්ටයො : අනන්ත-
රුපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො : අවිනකකවිචාරමනො
සද්ධා සීලං සුතං වාගො පඤ්ඤා විනකකො ව අවිනකකවිචාරමනොය
සද්ධාය සීලස්ස සුතස්ස වාගස්ස පඤ්ඤාය විචාරස්ස ව උපනිස්සය
පච්චයෙන පට්ටයො.

අවිනකකවිචාරමනො ධම්මො සවිනකකසවිචාරස්ස ව අවිනකක
විචාරමනස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන පට්ටයො : ආරම්භ-
්වපනිස්සයො අනන්තරුපනිස්සයො පකතූපනිස්සයො, පකතූපනිස්සයො :
අවිනකකවිචාරමනො සද්ධා සීලං සුතං වාගො පඤ්ඤා විනකකො ව
සවිනකක සවිචාරාය සද්ධාය පඤ්ඤාය විනකකස්ස ව උපනිස්සය
පට්ටයෙන පට්ටයො.

අවිනකකඅවිචාරො ධම්මො අවිනකකඅවිචාරස්ස ධම්මස්ස උප-
නිස්සය පච්චයෙන පට්ටයො : ආරම්භ්වපනිස්සයො අනන්තරුපනිස්සයො

පකතුපනික්ඛයො. පකතුපනික්ඛයො: අවිතකකභව්වාරං සද්ධං උපනික්ඛාය අවිතකකභව්වාරං ක්ඛානං උප්පාදෙති, මග්ගං අභිඤ්ඤං සමාපත්තිං උප්පාදෙති, අවිතකකභව්වාරං සීලං සුතං වාගං පඤ්ඤං විචාරං කායිකං සුඛං කායිකං දුක්ඛං උතුං භොජනං සෙනාසනං උපනික්ඛාය අවිතකකභව්වාරං ක්ඛානං උප්පාදෙති, මග්ගං අභිඤ්ඤං සමාපත්තිං උප්පාදෙති, අවිතකකභව්වාරං සද්ධං සීලං සුතං වාගො පඤ්ඤා විචාරො කායිකං සුඛං කායිකං දුක්ඛං උතුං භොජනං සෙනාසනං අවිතකකභව්වාරාය සද්ධාය සීලස්ස සුතස්ස වාගස්ස පඤ්ඤාය විචාරස්ස කායිකස්ස සුඛස්ස කායිකස්ස දුක්ඛස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො.

අවිතකකභව්වාරො ධම්මො සවිතකකසව්වාරස්ස ධම්මස්ස උපනික්ඛාය පච්චයෙන පච්චයො: ආරම්භේණුපනික්ඛයො අනන්තරූපනික්ඛයො පකතුපනික්ඛයො. පකතුපනික්ඛයො: අවිතකකභව්වාරං සද්ධං උපනික්ඛාය දුතං දෙති, සීලං සමාදියති, උපොසථකමං කරොති, සවිතකක සව්වාරං ක්ඛානං උප්පාදෙති, විපස්සනං මග්ගං සමාපත්තිං උප්පාදෙති, මානං ජපෙති, දිවසීං ගණ්හාති, අවිතකකභව්වාරං සීලං සුතං වාගං පඤ්ඤං විචාරං කායිකං සුඛං කායිකං දුක්ඛං උතුං භොජනං සෙනාසනං උපනික්ඛාය දුතං දෙති, සීලං සමාදියති, උපොසථකමං කරොති, සවිතකකසව්වාරං ක්ඛානං උප්පාදෙති, විපස්සනං මග්ගං සමාපත්තිං උප්පාදෙති, පාණං භනති, සඬ්ඝං භිඤ්ඤාති, අවිතකකභව්වාරා සද්ධා (සංවික්ඛං.) සෙනාසනං සවිතකකසව්වාරාය සද්ධාය, සීලස්ස -පෙ- පඤ්ඤාය උපනික්ඛායපච්චයෙන පච්චයො.

අවිතකකභව්වාරො ධම්මො අවිතකකභව්වාරමත්තස්ස ධම්මස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො: ආරම්භේණුපනික්ඛයො, අනන්තරූපනික්ඛයො, පකතුපනික්ඛයො. පකතුපනික්ඛයො: අවිතකකභව්වාරං සද්ධං උපනික්ඛාය අවිතකකභව්වාරමත්තං ක්ඛානං උප්පාදෙති, විපස්සනං, මග්ගං, සමාපත්තිං උප්පාදෙති, අවිතකකභව්වාරං සීලං, සෙනාසනං උපනික්ඛාය අවිතකකභව්වාරමත්තං ක්ඛානං උප්පාදෙති, විපස්සනං, මග්ගං, සමාපත්තිං උප්පාදෙති, අවිතකකභව්වාරා සද්ධා, සෙනාසනං අවිතකකභව්වාරමත්තාය සද්ධාය, සීලස්ස, සුතස්ස, වාගස්ස, පඤ්ඤාය, විතකකස්ස ව උපනික්ඛායපච්චයෙන පච්චයො.

අවිතකකභව්වාරො ධම්මො අවිතකකභව්වාරමත්තාස්ස ව අවිතකකභව්වාරස්ස ධම්මස්ස උපනික්ඛායපච්චයෙන පච්චයො: ආරම්භේණුපනික්ඛයො, අනන්තරූපනික්ඛයො, පකතුපනික්ඛයො. පකතුපනික්ඛයො: අවිතකකභව්වාරා සද්ධා, සෙනාසනං, අවිතකකභව්වාරමත්තාය සද්ධාය, සීලස්ස, සුතස්ස, වාගස්ස, පඤ්ඤාය, විචාරස්ස ව උපනික්ඛායපච්චයෙන පච්චයො.

අවිතකකආවිචාරො ධම්මො සවිතකකසවිචාරස්ස ව අවිතකක විචාරමත්තස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භප්පතිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: අවිතකක ආවිචාරා සඤ්ඤා, සෙනාසනං සවිතකකසවිචාරාය සඤ්ඤා, සීලස්ස, පඤ්ඤාය, විතකකස්ස ව උපනිස්සයපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ව අවිතකකආවිචාරො ව ධම්මො සවිතකක සවිචාරස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භප්පතිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: අවිතකකවිචාරමත්තො සඤ්ඤා, සීලං, සුත්තං, වාගො, පඤ්ඤා, විචාරො ව සවිතකකසවිචාරාය සඤ්ඤා, පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ව අවිතකකආවිචාරො ව ධම්මො අවිතකක විචාරමත්තස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භප්පතිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: අවිතකකවිචාරමත්තො සඤ්ඤා, සීලං, සුත්තං, වාගො, පඤ්ඤා, විචාරො ව අවිතකකවිචාරමත්තොය සඤ්ඤා, සීලස්ස, සුත්තස්ස, වාගස්ස, පඤ්ඤාය, විතකකස්ස ව උපනිස්සයපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ව අවිතකකආවිචාරො ව ධම්මො අවිතකක ආවිචාරස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: අවිතකකවිචාරමත්තො සඤ්ඤා, සීලං, සුත්තං, වාගො, පඤ්ඤා, විචාරො ව, අවිතකකආවිචාරාය සඤ්ඤා, සීලස්ස, සුත්තස්ස, වාගස්ස, පඤ්ඤාය, විචාරස්ස ව කාසිකසස සුඛස්ස, කාසිකසස දුක්ඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ව අවිතකකආවිචාරො ව ධම්මො අවිතකක විචාරමත්තස්ස ව අවිතකකආවිචාරස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: අවිතකකවිචාරමත්තො සඤ්ඤා, සීලං, සුත්තං, වාගො, පඤ්ඤා, විචාරො ව අවිතකකවිචාරමත්තොය සඤ්ඤා, සීලස්ස, සුත්තස්ස, වාගස්ස, පඤ්ඤාය, විචාරස්ස ව උපනිස්සයපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ව අවිතකකආවිචාරො ව ධම්මො සවිතකක සවිචාරස්ස ව අවිතකකවිචාරමත්තස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භප්පතිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: අවිතකකවිචාරමත්තො සඤ්ඤා, සීලං, සුත්තං, වාගො, පඤ්ඤා, විචාරො ව සවිතකකසවිචාරාය සඤ්ඤා, සීලස්ස, සුත්තස්ස, වාගස්ස, පඤ්ඤාය, රාගස්ස, දෝශස්ස, මොහස්ස, මානස්ස, දිට්ඨියා, පඤ්ඤාය, විතකකස්ස ව උපනිස්සයපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව ධම්මා සචිතකක සච්චාරස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භේෂ්වපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: සචිතකක සච්චාරා සඤ්ඤා, සීලං, සුතං, වාගො, පඤ්ඤා, රාගො, දෝසො, මොහො, මානො, දිට්ඨි, පඤ්ඤා, චිතකකො ව සචිතකකසච්චාරාය සඤ්ඤා. සීලස්ස -පෙ- පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව ධම්මා අචිතකක ච්චාරමනස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භේෂ්වපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: සචිතකකසච්චාරා සඤ්ඤා, සීලං -පෙ- පඤ්ඤා චිතකකො ව අචිතකක ච්චාරමනාය සඤ්ඤා සීලස්ස, සුතස්ස, වාගස්ස, පඤ්ඤාය, චිතකකස්ස ව උපනිස්සයපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව ධම්මා අචිතකක අච්චාරස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො: සචිතකකසච්චාරා සඤ්ඤා, සීලං, සුතං, වාගො, පඤ්ඤා -පෙ- පඤ්ඤා චිතකකො ව අචිතකක අච්චාරාය සඤ්ඤා, සීලස්ස, සුතස්ස, වාගස්ස, පඤ්ඤාය, ච්චාරස්ස ව කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව ධම්මා අචිතකක ච්චාරමනස්ස ව අචිතකකඅච්චාරස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: අනන්තරූපනිස්සයො: පකතූපනිස්සයො. පකතූපනිස්සයො: සචිතකක සච්චාරා සඤ්ඤා සීලං සුතං වාගො පඤ්ඤා -පෙ- පඤ්ඤා චිතකකො ව අචිතකකච්චාරමනාය සඤ්ඤා සීලස්ස සුතස්ස වාගස්ස පඤ්ඤාය ච්චාරස්ස ව උපනිස්සයපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව ධම්මා සචිතකක සච්චාරස්ස ව අචිතකක ච්චාරමනස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො: ආරම්භේෂ්වපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො. පකතූපනිස්සයො: සචිතකක සච්චාරා සඤ්ඤා සීලං සුතං වාගො පඤ්ඤා රාගො දෝසො මොහො මානො දිට්ඨි පඤ්ඤා චිතකකො ව සචිතකකසච්චාරාය සඤ්ඤා -පෙ- පඤ්ඤා සචිතකකස්ස ව උපනිස්සයපච්චයෙන පච්චයො.

අචිතකකඅච්චාරො ධම්මො අචිතකකඅච්චාරස්ස ධම්මස්ස පුරෙජාත පච්චයෙන පච්චයො: ආරම්භේෂ්වපුරෙජාතං වක්ඛිපුරෙජාතං. ආරම්භේෂ්වපුරෙජාතං: දිබ්බිකා වක්ඛිතා රූපං පස්සති, දිබ්බාය සොතධාතුයා

සඤ්ඤානි, රූපායතනං චක්ඛුවිඤ්ඤාණසංඝං, ඵොට්ඨබ්බායතනං කාය-
විඤ්ඤාණසංඝං පුරෙජාතපච්චයෙන පච්චයො: වත්ථුපුරෙජාතං චක්ඛායතනං
චක්ඛුවිඤ්ඤාණසංඝං, කායායතනං කායවිඤ්ඤාණසංඝං, වත්ථුං අවිතකක
අවිචාරානං ඛණ්ඩානං විචාරසංඝං ච පුරෙජාතපච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො සවිතකකසවිචාරසංඝං ධම්මසංඝං පුරෙජාත
පච්චයෙන පච්චයො: ආරම්භණපුරෙජාතං වත්ථු පුරෙජාතං. ආරම්භණ-
පුරෙජාතං: චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති -පෙ-
ඵොට්ඨබ්බෙ වත්ථුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති,
අස්සාදෙති, අභිනාදති. තං ආරබ්භ රාගො උප්පජ්ජති, දොමනසංඝං
උප්පජ්ජති වත්ථුපුරෙජාතං. වත්ථු සවිතකකසවිචාරානං ඛණ්ඩානං පුරෙජාත-
පච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො අවිතකකවිචාරමත්තසංඝං ධම්මසංඝං
පුරෙජාතපච්චයෙන පච්චයො: ආරම්භණපුරෙජාතං වත්ථු පුරෙජාතං.
ආරම්භණ පුරෙජාතං: චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති,
අස්සාදෙති, අභිනාදති, තං ආරබ්භ විතකකො උප්පජ්ජති. (සංඛිතං)
වත්ථුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති අස්සාදෙති, අභි-
නාදති. තං ආරබ්භ විතකකො උප්පජ්ජති. වත්ථුපුරෙජාතං: වත්ථු
අවිතකකවිචාරමත්තානං ඛණ්ඩානං විතකකසංඝං ච පුරෙජාතපච්චයෙන
පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො අවිතකකවිචාරමත්තසංඝං ච අවිතකක
අවිචාරසංඝං ච ධම්මසංඝං පුරෙජාතපච්චයෙන පච්චයො: වත්ථු පුරෙජාතං
වත්ථු අවිතකක විචාරමත්තානං ඛණ්ඩානං විචාරසංඝං ච පුරෙජාතපච්ච-
යෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො සවිතකකසවිචාරසංඝං ච අවිතකක විචාර-
මත්තසංඝං ච ධම්මසංඝං පුරෙජාතපච්චයෙන පච්චයො: ආරම්භණපුරෙජාතං
වත්ථුපුරෙජාතං. ආරම්භණපුරෙජාතං: චක්ඛුං අනිච්චතො දුක්ඛතො
අනත්තතො විපස්සති අස්සාදෙති, අභිනාදති, තං ආරබ්භ සවිතකක
සවිචාරා ඛණ්ඩා ච විතකකො ච උප්පජ්ජති, යොනං සාණං ජිව්හං
කායං රූපෙ සඤ්ඤා ගණ්ඨ රසෙ ඵොට්ඨබ්බෙ වත්ථුං අනිච්චතො
දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදති තං ආරබ්භ
සවිතකක සවිචාරා ඛණ්ඩා ච විතකකො ච උප්පජ්ජති. වත්ථුපුරෙජාතං
වත්ථු සවිතකකසවිචාරානං ඛණ්ඩානං විතකකසංඝං ච පුරෙජාතපච්ච-
යෙන පච්චයො.

සචිතකකසච්චාරො ධම්මො අචිතකකඅච්චාරස්ස ධම්මස්ස පච්ඡාජාන-
පච්චයෙන පච්චයො: පච්ඡාජානා සචිතකකසච්චාරා ඛන්ධා පුරෙ-
ජානස්ස ඉමස්ස කායස්ස පච්ඡාජානපච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමනෙතා ධම්මො අචිතකකඅච්චාරස්ස ධම්මස්ස
පච්ඡාජානපච්චයෙන පච්චයො: පච්ඡාජානා අචිතකකච්චාරමනො ඛන්ධා
ව චිතකෙකා ව පුරෙ ජානස්ස ඉමස්ස කායස්ස පච්ඡාජානපච්චයෙන
පච්චයො.

අචිතකකඅච්චාරො ධම්මො අචිතකකඅච්චාරස්ස ධම්මස්ස පච්ඡාජාන-
පච්චයෙන පච්චයො: පච්ඡාජානා අචිතකක අච්චාරා ඛන්ධා ව ච්චාරො
ව පුරෙජානස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාන පච්චයෙන පච්චයො.

අචිතකකච්චාරමනෙතා ව අචිතකකඅච්චාරො ව ධම්මො අචිතකක
අච්චාරස්ස ධම්මස්ස පච්ඡාජානපච්චයෙන පච්චයො: පච්ඡාජානා
අචිතකකච්චාරමනො ඛන්ධා ව ච්චාරො ව පුරෙජානස්ස ඉමස්ස
කායස්ස පච්ඡාජාන පච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනෙතා ව ධම්මො අචිතකක-
අච්චාරස්ස ධම්මස්ස පච්ඡාජානපච්චයෙන පච්චයො: පච්ඡාජානා
සචිතකක සච්චාරා ඛන්ධා ව චිතකෙකා ව පුරෙජානස්ස ඉමස්ස
කායස්ස පච්ඡාජානපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ධම්මො සචිතකකසච්චාරස්ස ධම්මස්ස ආසෙවන-
පච්චයෙන පච්චයො: පුරිමා පුරිමා සචිතකකසච්චාරා ඛන්ධා පච්ඡිමානං
පච්ඡිමානං සචිතකකසච්චාරානං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො,
අනුලොමං ගොත්‍රභුස්ස, අනුලොමං වොදනස්ස, ගොත්‍රභු සචිතකක-
සච්චාරස්ස මග්ගස්ස, වොදනං සචිතකකසච්චාරස්ස මග්ගස්ස ආසෙවන-
පච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ධම්මො අචිතකකච්චාරමනස්ස ධම්මස්ස
ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා සචිතකකසච්චාරා ඛන්ධා
පච්ඡිමස්ස පච්ඡිමස්ස චිතකස්ස ආසෙවනපච්චයෙන. අචිතකකච්චාර-
මනස්ස ක්කානස්ස පරිකමං අචිතකකච්චාරමනස්ස ක්කානස්ස
ආසෙවනපච්චයෙන. ගොත්‍රභු අචිතකකච්චාරමනස්ස මග්ගස්ස
ආසෙවනපච්චයෙන. වොදනං අචිතකකච්චාරමනස්ස මග්ගස්ස ආසෙවන-
පච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ධම්මො අචිතකකඅච්චාරස්ස ධම්මස්ස ආසෙවන
පච්චයෙන පච්චයො: දුතියස්ස ක්කානස්ස පරිකමං දුතියෙ ක්කානෙ

අවිනක්කච්චාරම්නො ධම්මො සවිනක්කසච්චාරස්ස ධම්මස්ස
ආසෙචනපඤ්චයෙන පඤ්චයො: පුරිමො පුරිමො විතකෙක්කා පච්ඡිමානං
පච්ඡිමානං සවිනක්කසච්චාරානං ඛණ්ඩානං ආසෙචනපඤ්චයෙන පඤ්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිතකකච්චාරමනො ධම්මො අවිතකකච්චාරස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො අවිතකකච්චාරමනො ඛන්ධා පච්ඡමස්ස පච්ඡමස්ස විචාරස්ස ආසෙවන පච්චයෙන පච්චයො.

අවිතකකච්චාරමනො ධම්මො අවිතකකච්චාරමනස්ස ච අවිතකක-
ච්චාරස්ස ච ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො
අවිතකකච්චාරමනො ඛන්ධා පච්ඡමානං පච්ඡමානං අවිතකකච්චාර-
මනානං ඛන්ධානං විචාරස්ස ච ආසෙවනපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරමනො ධම්මො සවිතකකච්චාරස්ස ච අවිතකක
විචාරමනස්ස ච ධම්මස්ස ආසෙවන පච්චයෙන පච්චයො: පුරිමො
පුරිමො විතකකා පච්ඡමානං පච්ඡමානං සවිතකක සවිචාරානං ඛන්ධානං
විතකකස්ස ච ආසෙවනපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරස්ස ධම්මස්ස ආසෙවන
පච්චයෙන පච්චයො: පුරිමො පුරිමො විචාරො පච්ඡමස්ස පච්ඡමස්ස
විචාරස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො අවිතකක
ච්චාරා ඛන්ධා පච්ඡමානං පච්ඡමානං අවිතකකච්චාරානං ඛන්ධානං
ආසෙවනපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරමනස්ස ධම්මස්ස
ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො විචාරො පච්ඡමානං
පච්ඡමානං අවිතකකච්චාරමනානං ඛන්ධානං ආසෙවනපච්චයෙන
පච්චයො.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරමනස්ස ච අවිතකක
ච්චාරස්ස ච ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො
විචාරො පච්ඡමානං පච්ඡමානං අවිතකකච්චාරමනානං ඛන්ධානං
විචාරස්ස ච ආසෙවනපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරමනො ච අවිතකකච්චාරො ච ධම්මො අවිතකක
විචාරමනස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො
අවිතකකච්චාරමනො ඛන්ධා ච විචාරො ච පච්ඡමානං පච්ඡමානං
අවිතකකච්චාරමනානං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරමනො ච අවිතකකච්චාරො ච ධම්මො අවිතකක-
ච්චාරස්ස ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමො පුරිමො
අවිතකකච්චාරමනො ඛන්ධා ච විචාරො ච පච්ඡමස්ස පච්ඡමස්ස
විචාරස්ස ආසෙවනපච්චයෙන පච්චයො.

අවිනිකකවිචාරමනෙතා ව අවිනිකකඅවිචාරො ව ධම්මා අවිනිකක-
විචාරමනෙතසස ව අවිනිකකඅවිචාරසස ව ධම්මසස ආසෙවනපච්චයෙන
පච්චයො: පුරිමා පුරිමා අවිනිකකවිචාරමනතා ඛන්ධා ව විචාරො ව
පච්ඡිමානං පච්ඡිමානං අවිනිකකවිචාරමනතානං ඛන්ධානං විචාරසස ව
ආසෙවනපච්චයෙන පච්චයො.

සවිනිකකසවිචාරො ව අවිනිකකවිචාරමනෙතා ව ධම්මා සවිනිකක
සවිචාරසස ධම්මසස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා
සවිනිකකසවිචාරා ඛන්ධා ව විනිකෙකා ව පච්ඡිමානං පච්ඡිමානං
සවිනිකකසවිචාරානං ඛන්ධානං ආසෙවනපච්චයෙන පච්චයො: අනු-
ලොමඤ්ච විනිකෙකා ව ගොත්‍රභුසස, අනුලොමඤ්ච විනිකෙකා ව
චොදනසස, ගොත්‍රභු ව විනිකෙකා ව සවිනිකකසවිචාරසස මග්ගසස,
චොදනඤ්ච විනිකෙකා ව සවිනිකක සවිචාරසස ධම්මසස ආසෙවන-
පච්චයෙන පච්චයො.

සවිනිකකසවිචාරො ව අවිනිකකවිචාරමනෙතා ව ධම්මා අවිනිකක
විචාරමනෙතසස ධම්මසස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා
සවිනිකක සවිචාරා ඛන්ධා ව විනිකෙකා ව පච්ඡිමසස පච්ඡිමසස
විනිකකසස ආසෙවනපච්චයෙන පච්චයො: අවිනිකකවිචාරමනෙතසස
ක්කානසස පරිකම්මඤ්ච විනිකෙකා ව අවිනිකකවිචාරමනෙතසස ක්කානසස
ආසෙවන පච්චයෙන පච්චයො: ගොත්‍රභු ව විනිකෙකා ව අවිනිකක-
විචාරමනෙතසස මග්ගසස, චොදනඤ්ච විනිකෙකා ව අවිනිකකවිචාර-
මනෙතසස මග්ගසස ආසෙවනපච්චයෙන පච්චයො.

සවිනිකකසවිචාරො ව අවිනිකකවිචාරමනෙතා ව ධම්මා අවිනිකක-
අවිචාරසස ධම්මසස ආසෙවනපච්චයෙන පච්චයො: දුතියසස ක්කානසස
පරිකම්මඤ්ච විනිකෙකා ව දුතියෙ ක්කානෙ විචාරසස ආසෙවන-
පච්චයෙන පච්චයො: නෙවසඤ්ඤානාසඤ්ඤායතනසස පරිකම්මඤ්ච
විනිකෙකා ව දිට්ඨසස චන්චුසස පරිකම්මඤ්ච විනිකෙකා ව අනාගතංස-
ඤ්ඤාසස පරිකම්මඤ්ච විනිකෙකා ව අනාගතංසඤ්ඤාසස ආසෙවන-
පච්චයෙන පච්චයො: ගොත්‍රභු ව විනිකෙකා ව අවිනිකකඅවිචාරසස
මග්ගසස විචාරසස ව ආසෙවනපච්චයෙන පච්චයො: චොදනඤ්ච
විනිකෙකා ව අවිනිකකඅවිචාරසස මග්ගසස විචාරසස ආසෙවනපච්ච-
යෙන පච්චයො.

සවිනිකකසවිචාරො ව අවිනිකකවිචාරමනෙතා ව ධම්මා අවිනිකක
විචාරමනෙතසස ව අවිනිකකඅවිචාරසස ව ධම්මසස ආසෙවනපච්චයෙන
පච්චයො: අවිනිකකවිචාරමනෙතසස ක්කානසස පරිකම්මඤ්ච විනිකෙකා
ව අවිනිකකවිචාරමනෙතසස ක්කානසස විචාරසස ව, ගොත්‍රභු ව

චිතකෙකා ච අචිතකක විචාරමන්තස්ස මග්ගස්ස විචාරස්ස ච, වොද්නඤ්ඤි චිතකෙකා ච අචිතකකවිචාරමන්තස්ස මග්ගස්ස විචාරස්ස ච ආසෙවනපච්චයෙන පච්චයො.

සචිතකකසව්චාරො ච අචිතකකවිචාරමන්තො ච ධම්මො සචිතකක සව්චාරස්ස ච අචිතකකවිචාරමන්තස්ස ච ධම්මස්ස ආසෙවනපච්චයෙන පච්චයො: පුරිමා පුරිමා සචිතකකසව්චාරා ඛන්ධා ච චිතකෙකා ච පච්ඡිමානං පච්ඡිමානං සචිතකකසව්චාරානං ඛන්ධානං චිතකකස්ස ච ආසෙවනපච්චයෙන පච්චයො: අනුලොමඤ්ඤි චිතකෙකා ච ගොත්‍රභූස්ස චිතකකස්ස ච, අනුලොමඤ්ඤි චිතකෙකා ච වොද්නස්ස චිතකකස්ස ච, ගොත්‍රභූ ච චිතකෙකා ච සචිතකකසව්චාරස්ස මග්ගස්ස චිතකකස්ස ච, වොද්නඤ්ඤි චිතකෙකා ච සචිතකකසව්චාරස්ස මග්ගස්ස චිතකකස්ස ච ආසෙවනපච්චයෙන පච්චයො.

සචිතකකසව්චාරො ධම්මො සචිතකකසව්චාරස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො: සහජාතා නානාඛණිකා සහජාතා සචිතකක සව්චාරා චේතනා සම්පයුක්ඛාකානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මණේ සචිතකකසව්චාරා චේතනා සම්පයුක්ඛාකානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො: නානාඛණිකා සචිතකකසව්චාරා චේතනා විපාකානං සචිතකකසව්චාරානං ඛන්ධානං කම්මපච්චයෙන පච්චයො.

සචිතකකසව්චාරො ධම්මො අචිතකකවිචාරමන්තස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො: සහජාතා නානාඛණිකා සහජාතා සචිතකක සව්චාරා චේතනා චිතකකස්ස කම්මපච්චයෙන පච්චයො: පටිසන්ධිකම්මණේ සචිතකකසව්චාරා චේතනා චිතකකස්ස කම්මපච්චයෙන පච්චයො: නානාඛණිකා සචිතකකසව්චාරා චේතනා විපාකස්ස චිතකකස්ස කම්ම පච්චයෙන පච්චයො.

සචිතකකසව්චාරො ධම්මො අචිතකකවිචාරස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො: සහජාතා නානාඛණිකා සහජාතා සචිතකක සව්චාරා චේතනා චිත්තසම්ප්‍රධානානං රූපානං කම්මපච්චයෙන පච්චයො: පටිසන්ධිකම්මණේ සචිතකකසව්චාරා චේතනා කට්ඨනා රූපානං කම්ම පච්චයෙන පච්චයො: නානාඛණිකා සචිතකකසව්චාරා චේතනා විපාකානං අචිතකකවිචාරානං ඛන්ධානං කට්ඨනා ච රූපානං කම්ම පච්චයෙන පච්චයො.

සචිතකකසව්චාරො ධම්මො සචිතකකසව්චාරස්ස ච අචිතකක අව්චාරස්ස ච ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: සහජාතා නානාඛණිකා සහජාතා සචිතකකසව්චාරා චේතනා සම්පයුක්ඛාකානං ඛන්ධානං

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිනකකවිචාරමයෝධිමො අවිනකකඅවිචාරසංධිමො සංධිමො
කමමපච්චයෙන පච්චයො: සහජානා නානාබණ්ඩා සහජානා අවිනකක

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

විචාරමත්තා චේතනා විචාරස්ස වික්ඛාසමුට්ඨානානාඤ්ඤි රූපානං කම්ම-
පච්චයෙන පච්චයො: පටිසන්ධිකම්මේණ අවිතකකවිචාරමත්තා චේතනා
විපාකස්ස විචාරස්ස ච කටත්තා ච රූපානං කම්මපච්චයෙන පච්චයො:
නානාචේකා අවිතකක විචාරමත්තා චේතනා විපාකස්ස විචාරස්ස ච
කටත්තා රූපානං කම්මපච්චයෙන පච්චයො.

අවිතකකවිචාරමත්තො ධම්මො අවිතකකවිචාරමත්තස්ස ච අවිතකක
අවිචාරස්ස ච ධම්මස්ස කම්මපච්චයෙන පච්චයො: සභජානා නානා-
චේකා, සභජානා අවිතකකවිචාරමත්තා චේතනා සම්පයුත්තකානං
ඛන්ධානං විචාරස්ස ච වික්ඛාසමුට්ඨානානාඤ්ඤි රූපානං කම්මපච්චයෙන
පච්චයො. පටිසන්ධිකම්මේණ අවිතකකවිචාරමත්තා චේතනා සම්ප-
යුත්තකානං ඛන්ධානං විචාරස්ස ච කටත්තා ච රූපානං කම්මපච්චයෙන
පච්චයො. නානාචේකා අවිතකකවිචාරමත්තා චේතනා විපාකානං
අවිතකකවිචාරමත්තානං ඛන්ධානං විචාරස්ස ච කටත්තා ච රූපානං
කම්මපච්චයෙන පච්චයො.

අවිතකකඅවිචාරො ධම්මො අවිතකකඅවිචාරස්ස ධම්මස්ස කම්ම-
පච්චයෙන පච්චයො: සභජානා නානාචේකා සභජානා අවිතකක
අවිචාරා චේතනා සම්පයුත්තකානං ඛන්ධානං වික්ඛාසමුට්ඨානානාඤ්ඤි
රූපානං කම්මපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මේණ අවිතකකඅවිචාරා
චේතනා සම්පයුත්තකානං ඛන්ධානං කටත්තා ච රූපානං කම්මපච්ච-
යෙන පච්චයො. නානාචේකා අවිතකකඅවිචාරා චේතනා විපාකානං
අවිතකකඅවිචාරානං ඛන්ධානං කටත්තා ච රූපානං කම්මපච්චයෙන
පච්චයො.

සවිතකකසවිචාරො ධම්මො සවිතකකසවිචාරස්ස ධම්මස්ස විපාක
පච්චයෙන පච්චයො: විපාකො සවිතකකසවිචාරො ඵකො ඛජෙධා
කිණ්ණිකානං ඛන්ධානං විපාකපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මේණ සවි-
තකකසවිචාරො ඵකො ඛජෙධා කිණ්ණිකානං ඛන්ධානං විපාකපච්චයෙන
පච්චයො සවිතකකසවිචාරො ධම්මො අවිතකකවිචාරමත්තස්ස ධම්මස්ස
විපාකපච්චයෙන පච්චයො. විපාකා සවිතකකසවිචාරා ඛන්ධා විතකකස්ස
විපාකපච්චයෙන පච්චයො. පටිසන්ධිකම්මේණ -පෙ- සවිතකකසවිචාර-
මූලකා සත්ත පඤ්ඤා පරිපුණ්ණා.

අවිතකකවිචාරමත්තො ධම්මො අවිතකකවිචාරමත්තස්ස ධම්මස්ස
විපාකපච්චයෙන පච්චයො: විපාකො අවිතකකවිචාරමත්තො ඵකො
ඛජෙධා කිණ්ණිකානං ඛන්ධානං විපාකපච්චයෙන පච්චයො. දොච්ඡ
ඛන්ධා දවින්නං ඛන්ධානං විපාකපච්චයෙන. පටිසන්ධිකම්මේණ විපාකො
අවිතකකවිචාරමත්තො ඵකො ඛජෙධා -පෙ-.

(අවිනිකකවිවාරමනන මූලකා පඤ්ඤා පඤ්ඤා කාතට්ඨා. විපාකනානි නියාමෙනධ්ධා.)

අවිනිකකඅවිවාරො ධම්මො අවිනිකකඅවිවාරස්ස ධම්මස්ස විපාක පච්චයෙන පච්චයො: විපාකො අවිනිකකඅවිවාරො එකො ඛණ්ණිකං ඛණ්ණිකං ඛණ්ණිකං විනිසමුද්ධානානාඤ්ඤා රූපානං විපාකපච්චයෙන පච්චයො, ඥා ඛණ්ණිකං -පෙ- විපාකො විවාරො විනිසමුද්ධානානං රූපානං විපාකපච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණ්ණෙ ඛණ්ණිකං වස්සස්ස විපාකපච්චයෙන පච්චයො. විවාරො වස්සස්ස විපාකපච්චයෙන පච්චයො.

අවිනිකකඅවිවාරො ධම්මො අවිනිකකවිවාරමනාස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො විවාරො අවිනිකකවිවාරමනානං ඛණ්ණිකං විපාකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණ්ණෙ විපාකො විවාරො අවිනිකකවිවාරමනානං ඛණ්ණිකං විපාකපච්චයෙන පච්චයො.

අවිනිකකඅවිවාරො ධම්මො අවිනිකකවිවාරමනාස්ස ච අවිනිකක අවිවාරස්ස ච ධම්මස්ස ච විපාකපච්චයෙන පච්චයො: විපාකො විවාරො අවිනිකකවිවාරමනානං ඛණ්ණිකං විනිසමුද්ධානානාඤ්ඤා රූපානං විපාකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණ්ණෙ විපාකො විවාරො අවිනිකකවිවාරමනානං ඛණ්ණිකං කට්ඨානං ච රූපානං විපාකපච්චයෙන පච්චයො. අවිනිකකවිවාරමනා ච අවිනිකකඅවිවාරො ච ධම්මො අවිනිකකවිවාරමනස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො අවිනිකකවිවාරමනො එකො ඛණ්ණිකං ච විවාරො ච ඛණ්ණිකං ඛණ්ණිකං ඛණ්ණිකං විපාකපච්චයෙන පච්චයො, ඥා ඛණ්ණිකං අවිනිකං ඛණ්ණිකං විපාකපච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණ්ණෙ -පෙ-.

අවිනිකකවිවාරමනො ච අවිනිකකඅවිවාරො ච ධම්මො අවිනිකක අවිවාරස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො අවිනිකක විවාරමනො ඛණ්ණිකං ච විවාරො ච විනිසමුද්ධානානං රූපානං විපාක පච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණ්ණෙ අවිනිකකවිවාරමනො ඛණ්ණිකං ච විවාරො ච කට්ඨානං රූපානං විපාකපච්චයෙන පච්චයො.

අවිනිකකවිවාරමනො ච අවිනිකකඅවිවාරො ච ධම්මො අවිනිකක විවාරමනස්ස ච අවිනිකකඅවිවාරස්ස ච ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො. විපාකො අවිනිකකවිවාරමනො එකො ඛණ්ණිකං ච විවාරො ච ඛණ්ණිකං ඛණ්ණිකං විනිසමුද්ධානානාඤ්ඤා රූපානං විපාකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණ්ණෙ විපාකො අවිනිකකවිවාරමනො එකො ඛණ්ණිකං ච විවාරො ච ඛණ්ණිකං ඛණ්ණිකං ඛණ්ණිකං කට්ඨානං ච රූපානං විපාකපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනො ව ධම්මො සචිතකක
සච්චාරස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො සචිතකක
සච්චාරො එකො ඛජො ව චිතකකො ව තිණ්ණිකතං ඛජානං.
විපාකපච්චයෙන පච්චයො, ඥෙ ඛජො අචිතතං ඛජානං විපාක-
පච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනො ව ධම්මො අචිතකක
අච්චාරස්ස ධම්මස්ස විපාකපච්චයෙන පච්චයො: විපාකො සචිතකක
සච්චාරො ඛජො ව චිතකකො ව විනසමුට්ඨානානං රූපානං විපාක-
පච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමනො ව ධම්මො සචිතකක
සච්චාරස්ස ව අචිතකකඅච්චාරස්ස ව ධම්මස්ස විපාකපච්චයෙන
පච්චයො: විපාකො සචිතකකසච්චාරො එකො ඛජො ව චිතකකො
ව තිණ්ණිකතං ඛජානං විනසමුට්ඨානානාඤ්ඤි රූපානං විපාකපච්ච-
යෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සචිතකකසච්චාරො ධම්මො සචිතකකසච්චාරස්ස ධම්මස්ස ආහාර
පච්චයෙන පච්චයො: සචිතකකසච්චාරො ආහාරො සමපයුත්තකානං
ඛජානං ආහාරපච්චයෙන පච්චයො: පටිසන්ධිකඛණේ -පෙ-.

සචිතකකසච්චාරො ධම්මො අචිතකකච්චාරමනස්ස ධම්මස්ස
ආහාරපච්චයෙන පච්චයො: සචිතකකසච්චාරො ආහාරො චිතකකස්ස
ආහාරපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

(සචිතකකසච්චාරමුද්දකා ඉමිනාකාරණෙන සත්ත පඤ්ඤා විහජි-
තබ්බො.)

අචිතකකච්චාරමනො ධම්මො අචිතකකච්චාරමනස්ස ධම්මස්ස
ආහාරපච්චයෙන පච්චයො: අචිතකකච්චාරමනො ආහාරො සමපයුත්ත-
කානං ඛජානං ආහාරපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අචිතකකච්චාරමනො ධම්මො අචිතකකඅච්චාරස්ස ධම්මස්ස
ආහාරපච්චයෙන පච්චයො: අචිතකකච්චාරමනො ආහාරො ච්චාරස්ස ව
විනසමුට්ඨානානාඤ්ඤි රූපානං ආහාරපච්චයෙන පච්චයො. පටිසන්ධි-
කඛණේ -පෙ-.

අචිතකකච්චාරමනො ධම්මො අචිතකකච්චාරමනස්ස ව අචිතකක
අච්චාරස්ස ව ධම්මස්ස ආහාරපච්චයෙන පච්චයො: අචිතකකච්චාර-
මනො ආහාරො සමපයුත්තකානං ඛජානං ච්චාරස්ස ව විනසමුට්ඨා-
නානාඤ්ඤි රූපානං ආහාරපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කානං ඛන්ධානං ක්කානපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.
(සචිතකකසච්චාර මූලකා සත්ත පඤ්ඤා, ඉමීනා කාරණෙන විහජිතබ්බා.)

අවිතකකච්චාරමනෙතා ධම්මො අවිතකකච්චාරමනාස්ස ධම්මස්ස ක්කානපච්චයෙන අවිතකකච්චාරමනානි ක්කානඛයානි සමපයුත්තකානං ඛන්ධානං ක්කානපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

(අවිතකකච්චාරමනාමූලකා පඤ්ඤා පඤ්ඤා ඉමීනා කාරණෙන විහජිතබ්බා.)

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරස්ස ධම්මස්ස ක්කාන පච්චයෙන පච්චයො; අවිතකකච්චාරානි ක්කානඛයානි සමපයුත්තකානං ඛන්ධානං විතසමුට්ඨානානඤ්ඤා රූපානං ක්කානපච්චයෙන, විචාරො විතසමුට්ඨානානං රූපානං ක්කානපච්චයෙන, පටිසන්ධිකඛණේ විචාරො කටන්තා රූපානං ක්කානපච්චයෙන, විචාරො වස්සුස්ස ක්කානපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරමනස්ස ධම්මස්ස ක්කානපච්චයෙන පච්චයො; විචාරො අවිතකකච්චාරමනානං ඛන්ධානං ක්කානපච්චයෙන, පටිසන්ධිකඛණේ විචාරො අවිතකක ච්චාරමනානං ඛන්ධානං ක්කානපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරමනස්ස ච අවිතකකච්චාරස්ස ච ධම්මස්ස ක්කානපච්චයෙන පච්චයො. විචාරො අවිතකකච්චාරමනානං ඛන්ධානං විතසමුට්ඨානානඤ්ඤා රූපානං ක්කානපච්චයෙන, පටිසන්ධිකඛණේ විචාරො අවිතකකච්චාරමනානං ඛන්ධානං කටන්තා ච රූපානං ක්කානපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරමනෙතා ච අවිතකකච්චාරො ච ධම්මො අවිතකකච්චාරමනස්ස ධම්මස්ස ක්කානපච්චයෙන පච්චයො; අවිතකකච්චාරමනානි ක්කානඛයානි විචාරො ච සමපයුත්තකානං ඛන්ධානං ක්කානපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිතකකච්චාරමනෙතා ච අවිතකකච්චාරො ච ධම්මො අවිතකකච්චාරස්ස ක්කානපච්චයෙන පච්චයො; අවිතකකච්චාරමනානි ක්කානඛයානි විචාරො ච විතසමුට්ඨානානඤ්ඤා රූපානං ක්කානපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිතකකච්චාරමනෙතා ච අවිතකකච්චාරො ච ධම්මො අවිතකකච්චාරමනස්ස ච අවිතකකච්චාරස්ස ච ධම්මස්ස ක්කානපච්චයෙන

පව්වයෝ : අවිනිකකවිවාරමනොති ඛානඛයාති විවාරො ව සමප-
 යුක්තකානං ඛන්ධානං විනිසමුප්පාදානානාඤ්ඤි රූපානං ඛානපව්වයෙන.
 පටිසන්ධිකඛණේ අවිනිකකවිවාරමනොති ඛානඛයාති විවාරො ව
 සමපයුක්තකානං ඛන්ධානං කට්ඨො ව රූපානං ඛානපව්වයෙන
 පව්වයො.

සවිනිකකසවිවාරො ව අවිනිකකවිවාරමනොති ව ධම්මො සවිනිකක
 සවිවාරස්ස ධම්මස්ස ඛානපව්වයෙන පව්වයො : සවිනිකකසවිවාරාති
 ඛානඛයාති විනිකකො ව සමපයුක්තකානං ඛන්ධානං ඛානපව්වයෙන
 පව්වයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනිකකසවිවාරො ව අවිනිකකවිවාරමනොති ව ධම්මො අවිනිකක
 අවිවාරස්ස ධම්මස්ස ඛානපව්වයෙන ප ව යො : සවිනිකකසවිවාරාති
 ඛානඛයාති විනිකකො ව විනිසමුප්පාදානානාඤ්ඤි රූපානං ඛානපව්ව-
 යෙන පව්වයො. පටිසන්ධිකඛණේ -පෙ-

සවිනිකකසවිවාරො ව අවිනිකකවිවාරමනොති ව ධම්මො සවිනිකක
 සවිවාරස්ස ව අවිනිකකඅවිවාරස්ස ව ධම්මස්ස ඛානපව්වයෙන
 පව්වයො : සවිනිකකසවිවාරාති ඛානඛයාති විනිකකො ව සමපයුක්ත-
 කානං ඛන්ධානං විනිසමුප්පාදානානාඤ්ඤි රූපානං ඛානපව්වයෙන
 පව්වයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනිකකසවිවාරො ධම්මො සවිනිකකසවිවාරස්ස ධම්මස්ස මග්ග
 පව්වයෙන පව්වයො : සවිනිකකසවිවාරාති මග්ගඛයාති සමපයුක්තකානං
 ඛන්ධානං මග්ගපව්වයෙන පව්වයො. පටිසන්ධිකඛණේ -පෙ-. (සවිනිකක
 සවිවාරමුලකා සත්ත පඤ්ඤා, ඉමිනා කාරණෙන විභජිතංඛා.)

අවිනිකකවිවාරමනොති ධම්මො අවිනිකකවිවාරමනස්ස ධම්මස්ස
 මග්ගපව්වයෙන පව්වයො : අවිනිකකවිවාරමනොති මග්ගඛයාති සමප-
 යුක්තකානං ඛන්ධානං මග්ගපව්වයෙන පව්වයො. පටිසන්ධිකඛණේ -පෙ-.

(අවිනිකකවිවාරමනමුලකා පඤ්ඤා පඤ්ඤා ඉමිනා කාරණෙන
 විභජිතංඛා.)

අවිනිකකඅවිවාරො ධම්මො අවිනිකකඅවිවාරස්ස ධම්මස්ස මග්ග
 පව්වයෙන පව්වයො : අවිනිකකඅවිවාරාති මග්ගඛයාති සමපයුක්තකානං
 ඛන්ධානං විනිසමුප්පාදානානාඤ්ඤි රූපානං මග්ගපව්වයෙන පව්වයො.
 පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනිකකසවිවාරො ව අවිනිකකවිවාරමනොති ව ධම්මො සවිනිකක
 සවිවාරස්ස ධම්මස්ස මග්ගපව්වයෙන පව්වයො : සවිනිකකසවිවාරාති

මග්ගඛයානී විතකෙකා ව සමපයුක්ඛකානං බන්ධානං මග්ගපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසව්චාරො ව අවිතකකවිචාරමනෙතා ව ධම්මා අවිතකක අවිචාරස්ස ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො : සවිතකකසව්චාරානි මග්ගඛයානී විතකෙකා ව විතසමුට්ඨානානං රූපානං මග්ගපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසව්චාරො ව අවිතකකවිචාරමනහා ව ධම්මා සවිතකක සවිචාරස්ස ව අවිතකකඅවිචාරස්ස ව ධම්මස්ස මග්ගපච්චයෙන පච්චයො : සවිතකකසව්චාරානි මග්ගඛයානී විතකෙකා ව සමපයුක්ඛකානං බන්ධානං විතසමුට්ඨානානාඤ්ච රූපානං මග්ගපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො : සවිතකකසව්චාරො එකො බන්ධො තිණ්ණනාං බන්ධානං සමපයුක්ඛකපච්චයෙන, ඥො බන්ධො ද්විතනං බන්ධානං සමපයුක්ඛකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකවිචාරමනස්ස ධම්මස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො : සවිතකකසව්චාරා බන්ධො විතකකස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ව අවිතකක විචාරමනස්ස ව ධම්මස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො : සවිතකක සව්චාරො එකො බන්ධො තිණ්ණනාං බන්ධානං විතකකස්ස ව සමපයුක්ඛකපච්චයෙන, ඥො බන්ධො ද්විතනං බන්ධානං විතකකස්ස ව සමපයුක්ඛකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිතකකවිචාරමනෙතා ධම්මො අවිතකකවිචාරමනස්ස ධම්මස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො : අවිතකකවිචාරමනෙතා එකො බන්ධො තිණ්ණනාං බන්ධානං සමපයුක්ඛකපච්චයෙන, ඥො බන්ධො ද්විතනං බන්ධානං සමපයුක්ඛකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිතකකවිචාරමනෙතා ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො : විතකෙකා සවිතකකසව්චාරානං බන්ධානං සමපයුක්ඛකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිතකකවිචාරමනෙතා ධම්මො අවිතකකඅවිචාරස්ස ධම්මස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො : අවිතකකවිචාරමනො බන්ධො විචාරස්ස සමපයුක්ඛකපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිනකකවිවාරමනො ධම්මො අවිනකකවිවාරමනාසංඝං ව අවිනකක අවිවාරසංඝං ව ධම්මසංඝං සම්පයුක්තපච්චයෙන පච්චයො : අවිනකක විවාරමනො එකො ඛණ්ඩො තිණ්ණිකං ඛණ්ඩානං විවාරසංඝං ව සම්පයුක්තපච්චයෙන, දො ඛණ්ඩො ද්විතං ඛණ්ඩානං විවාරසංඝං ව සම්පයුක්තපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිනකකඅවිවාරො¹ ධම්මො අවිනකකඅවිවාරසංඝං ධම්මසංඝං සම්පයුක්තපච්චයෙන පච්චයො. අවිනකකඅවිවාරො එකො ඛණ්ඩො තිණ්ණිකං ඛණ්ඩානං සම්පයුක්තපච්චයෙන, දො ඛණ්ඩො ද්විතං ඛණ්ඩානං සම්පයුක්තපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිනකකඅවිවාරො ධම්මො අවිනකකවිවාරමනාසංඝං ධම්මසංඝං සම්පයුක්තපච්චයෙන පච්චයො : විවාරො අවිනකකවිවාරමනානං ඛණ්ඩානං සම්පයුක්තපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිනකකවිවාරමනො ව අවිනකකඅවිවාරො ව ධම්මො අවිනකක විවාරමනාසංඝං ධම්මසංඝං සම්පයුක්තපච්චයෙන පච්චයො : අවිනකක විවාරමනො එකො ඛණ්ඩො ව විවාරො ව තිණ්ණිකං ඛණ්ඩානං සම්පයුක්තපච්චයෙන, දො ඛණ්ඩො ව විවාරො ඞ ද්විතං ඛණ්ඩානං සම්පයුක්තපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනකකසවිවාරො ව අවිනකකවිවාරමනො ව ධම්මො සවිනකක සවිවාරසංඝං ධම්මසංඝං සම්පයුක්තපච්චයෙන පච්චයො : සවිනකකසවිවාරො එකො ඛණ්ඩො ව විනිකකො ව තිණ්ණිකං ඛණ්ඩානං සම්පයුක්තපච්චයෙන, දො ඛණ්ඩො ව විනිකකො ව ද්විතං ඛණ්ඩානං සම්පයුක්තපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනකකසවිවාරො ධම්මො අවිනකකඅවිවාරසංඝං ධම්මසංඝං විපයුක්තපච්චයෙන පච්චයො : සහජානං පච්ඡාජානං සහජානා සවිනකක සවිවාරො ඛණ්ඩො විනිසසමුට්ඨානානං රූපානං විපයුක්තපච්චයෙන, පටිසන්ධිකඛණේ සවිනකකසවිවාරො ඛණ්ඩො කට්ඨනාරූපානං විපයුක්තපච්චයෙන, පච්ඡාජානා සවිනකකසවිවාරො ඛණ්ඩො පුරෙජානසංඝං ඉමසංඝකායසංඝං විපයුක්තපච්චයෙන පච්චයො.

අවිනකකවිවාරමනො ධම්මො අවිනකකඅවිවාරසංඝං ධම්මසංඝං විපයුක්තපච්චයෙන පච්චයො : සහජානං පච්ඡාජානං සහජානා අවිනකක විවාරමනො ඛණ්ඩො ව විනිකකො ව විනිසසමුට්ඨානානං රූපානං විපයුක්තපච්චයෙන, පටිසන්ධිකඛණේ අවිනකකවිවාරමනො ඛණ්ඩො ව

1. අවිනකකසවිවාරො - සී. මු.

චිතකෙකා ච කටන්තාරූපානං විප්පයුක්තපච්චයෙන, පච්ඡාජානා අචිතකක විචාරමන්තා ඛන්ධා ච චිතකෙකා ච පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො.

අචිතකකඅවිචාරො ධම්මො අචිතකකඅවිචාරස්ස ධම්මස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං පච්ඡාජාතං සහජාතා අචිතකකඅවිචාරා ඛන්ධා විතසමුට්ඨානානං රූපානං විප්පයුක්තපච්චයෙන, විචාරො විතසමුට්ඨානානං රූපානං විප්පයුක්තපච්චයෙන, පටිසන්ධිකමණේ අචිතකකඅවිචාරා ඛන්ධා කටන්තා රූපානං විප්පයුක්තපච්චයෙන. විචාරො කටන්තා රූපානං විප්පයුක්තපච්චයෙන, ඛන්ධා වත්ථුස්ස විප්පයුක්තපච්චයෙන වත්ථු ඛන්ධානං විප්පයුක්තපච්චයෙන. විචාරො වත්ථුස්ස විප්පයුක්තපච්චයෙන, වත්ථු විචාරස්ස විප්පයුක්තපච්චයෙන පුරෙජාතං චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස විප්පයුක්තපච්චයෙන, කායායතනං කායවිඤ්ඤාණස්ස විප්පයුක්තපච්චයෙන, වත්ථු අචිතකක අවිචාරානං ඛන්ධානං විචාරස්ස ච විප්පයුක්තපච්චයෙන, පච්ඡාජානා අචිතකකඅවිචාරා ඛන්ධා ච විචාරො ච පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො.

අචිතකකඅවිචාරො ධම්මො සචිතකකසවිචාරස්ස ධම්මස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො : සහජාතං, පුරෙජාතං, සහජාතං : පටිසන්ධිකමණේ වත්ථු සචිතකක සවිචාරානං ඛන්ධානං විප්පයුක්තපච්චයෙන, පුරෙජාතං වත්ථු සචිතකකසවිචාරානං ඛන්ධානං විප්පයුක්ත පච්චයෙන පච්චයො.

අචිතකකඅවිචාරො ධම්මො අචිතකකවිචාරමන්තස්ස ධම්මස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො : සහජාතං, පුරෙජාතං, සහජාතං : පටිසන්ධිකමණේ වත්ථු අචිතකකවිචාරමන්තානං ඛන්ධානං විතකකස්ස ච විප්පයුක්තපච්චයෙන පුරෙජාතං වත්ථු අචිතකකවිචාරමන්තානං ඛන්ධානං විතකකස්ස ච විප්පයුක්තපච්චයෙන පච්චයො.

අචිතකකඅවිචාරො ධම්මො අචිතකකවිචාරමන්තස්ස ච අචිතකක අවිචාරස්ස ච ධම්මස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං, සහජාතං. පටිසන්ධිකමණේ වත්ථු අචිතකකවිචාරමන්තානං ඛන්ධානං විචාරස්ස ච විප්පයුක්තපච්චයෙන. පුරෙජාතං වත්ථු අචිතකක විචාරමන්තානං ඛන්ධානං විචාරස්ස ච විප්පයුක්තපච්චයෙන පච්චයො.

අචිතකකඅවිචාරො ධම්මො සචිතකකසවිචාරස්ස ච අචිතකකවිචාරමන්තස්ස ච ධම්මස්ස විප්පයුක්තපච්චයෙන පච්චයො : සහජාතං, පුරෙජාතං, සහජාතං : පටිසන්ධිකමණේ වත්ථු සචිතකකසවිචාරානං විතකකස්ස ච විප්පයුක්තපච්චයෙන, පුරෙජාතං වත්ථු සචිතකකසවිචාරානං ඛන්ධානං විතකකස්ස ච විප්පයුක්තපච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිනකකවිවාරමනො ව අවිනකකඅවිවාරො ව ධම්මො අවිනකක අවිවාරස්ස ධම්මස්ස විපජ්ජනපච්චයෙන පච්චයො: සහජාතං පච්ජා- ජාතං සහජාතා අවිනකකවිවාරමනො ඛන්ධා ව විවාරො ව විනාසමුට්ඨා- නානං රූපානං විපජ්ජනපච්චයෙන, පටිසන්ධිකඛණේ අවිනකකවිවාර- මනො ඛන්ධා ව විවාරො ව කට්ඨනා රූපානං විපජ්ජනපච්චයෙන, පච්ජාජාතා අවිනකකවිවාරමනො ඛන්ධා ව විවාරො ව පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විපජ්ජනපච්චයෙන පච්චයො.

සවිනකකසවිවාරො ව අවිනකකවිවාරමනො ව ධම්මො අවිනකක අවිවාරස්ස ධම්මස්ස විපජ්ජනපච්චයෙන පච්චයො: සහජාතං, පච්ජා- ජාතං, සහජාතා: සවිනකකසවිවාරා ඛන්ධා ව විනකකො ව විනාසමුට්ඨා- නානං රූපානං විපජ්ජනපච්චයෙන, පටිසන්ධිකඛණේ සවිනකකසවිවාරා ඛන්ධා ව විනකකො ව කට්ඨනා රූපානං විපජ්ජනපච්චයෙන, පච්ජාජාතා සවිනකකසවිවාරා ඛන්ධා ව විනකකො ව පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විපජ්ජනපච්චයෙන පච්චයො.

සවිනකකසවිවාරො ධම්මො සවිනකකසවිවාරස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො: සවිනකකසවිවාරො එකො ඛන්ධො තිණණ්ණානං ඛන්ධානං අත්ථිපච්චයෙන, දො ඛන්ධා ද්විතං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනකකසවිවාරො ධම්මො අවිනකකවිවාරමනස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සවිනකකසවිවාරා ඛන්ධා විනකකස්ස අත්ථි පච්චයෙන පච්චයො, පටිසන්ධිකඛණේ -පෙ-.

සවිනකකසවිවාරො ධම්මො අවිනකකඅවිවාරස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො: සහජාතං, පච්ජාජාතං, සහජාතා: සවිනකකසවිවාරා ඛන්ධා විනාසමුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන, පටිසන්ධිකඛණේ සවිනකකසවිවාරා ඛන්ධා කට්ඨනා රූපානං අත්ථිපච්චයෙන, පච්ජාජාතා සවිනකකසවිවාරා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො. (සවිනකකසවිවාරමූලකෙ අවසෙසා පඤ්ඤා සහජාත පච්චයසදිසා.)

අවිනකකවිවාරමනො ධම්මො අවිනකකවිවාරමනස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: අවිනකකවිවාරමනො එකො ඛන්ධො තිණණ්ණානං ඛන්ධානං අත්ථිපච්චයෙන, දො ඛන්ධා ද්විතං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිනකකවිවාරමනො ධම්මො සවිනකකසවිවාරස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: විනකකො සවිනකකසවිවාරානං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

අවිතකකච්චාරමනො ධම්මො අවිතකකච්චාරස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං, පච්ජාජාතං. සහජාතා: අවිතකකච්චාරමනො ඛන්ධා ච චිතකෙකා ච වික්ඛසමුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන, පටිසන්ධිකම්මණෙ අවිතකකච්චාරමනො ඛන්ධා ච චිතකෙකා ච කට්ඨනාරූපානං අත්ථිපච්චයෙන, පච්ජාජාතා අවිතකකච්චාරමනො ඛන්ධා ච චිතකෙකා ච පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන පච්චයො.

(අවිතකකච්චාරමනමුලකා පඤ්ච පඤ්ඤා, අවසෙසා සහජාත පච්චයසදිසා.)

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං, පුරෙජාතං, පච්ජාජාතං, ආහාරං, ඉන්ද්‍රියං සහජාතො අවිතකකච්චාරො එකො ඛන්ධො තිණ්ණිකතං ඛන්ධානං වික්ඛසමුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන, ඥා ඛන්ධා ආර්ථිකතං ඛන්ධානං, විචාරො වික්ඛසමුට්ඨානානං රූපානං අත්ථිපච්චයෙන, පටිසන්ධිකම්මණෙ අවිතකකච්චාරො එකො ඛන්ධො තිණ්ණිකතං ඛන්ධානං කට්ඨනා ච රූපානං අත්ථිපච්චයෙන. ඛන්ධා වක්ඛුස්ස වක්ඛු ඛන්ධානං, විචාරො වක්ඛුස්ස, වක්ඛු විචාරස්ස අත්ථිපච්චයෙන. එකං මහාභූතං තිණ්ණිකතං මහාභූතානං අත්ථිපච්චයෙන, මහාභූතා වික්ඛසමුට්ඨානානං රූපානං කට්ඨනාරූපානං උපාදරූපානං අත්ථිපච්චයෙන ඛාහිරං ආහාර සමුට්ඨානං, උතුසමුට්ඨානං, අසංඝස්සකතානං එකං මහාභූතං තිණ්ණිකතං මහාභූතානං, මහාභූතා කට්ඨනා රූපානං, උපාද රූපානං අත්ථිපච්චයෙන. පුරෙජාතං : දිට්ඨිත වක්ඛුතා රූපං පස්සති, දිට්ඨාය සොතධාතුයා සද්දං සුභාති, රූපායතනං වක්ඛුච්ඡිද්දස්ස, ඵොට්ඨබ්බායතනං කායච්ඡිද්දස්ස අත්ථිපච්චයෙන, වක්ඛායතනං වක්ඛුච්ඡිද්දස්ස, කායායතනං කායච්ඡිද්දස්ස අත්ථිපච්චයෙන, වක්ඛු අවිතකකච්චාරානං ඛන්ධානං විචාරස්ස ච අත්ථිපච්චයෙන, පච්ජාජාතා අවිතකකච්චාරා ඛන්ධා ච විචාරො ච පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන, කබ්බිකාරො ආහාරො ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන. රූපජීවිතින්ද්‍රියං කට්ඨනා රූපානං අත්ථිපච්චයෙන පච්චයො.

අවිතකකච්චාරො ධම්මො අවිතකකච්චාරස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං සහජාතං පටිසන්ධිකම්මණෙ වක්ඛු අවිතකකච්චාරානං ඛන්ධානං අත්ථිපච්චයෙන, පුරෙජාතං වක්ඛු අනිට්ඨො දුක්ඛතො අනතතො විපස්සති, අස්සාදෙති, අභිනන්දති, කං ආරබ්භ රාගො උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, රූපෙ සද්දෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ගණේ රසෙ ඵොට්ඨිකේ චත්ථි අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, දෙමනස්සං උපපජ්ජති, චත්ථි සවිතකකසව්චාරානං ඛන්ධානං අත්ථිපච්චයෙන පච්චයො.

අවිතකකඅව්චාරො ධම්මො අවිතකකවිචාරමත්තස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො: සහජාතං, පුරෙජාතං. සහජාතො: විචාරො අවිතකකවිචාරමත්තානං ඛන්ධානං අත්ථිපච්චයෙන පටිසන්ධිකඛණේ විචාරො අවිතකකවිචාරමත්තානං ඛන්ධානං අත්ථිපච්චයෙන පටිසන්ධිකඛණේ චත්ථි අවිතකකවිචාරමත්තානං ඛන්ධානං විතකකස්ස ච අත්ථි පච්චයෙන, පුරෙජාතං චත්ථි. අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදෙති, තං ආරඤ්ඤා විතකෙකා උපපජ්ජති, සොතං සානං ජීව්හං කායං රූපෙ සංඥා ගණේ රසෙ ඵොට්ඨිකේ චත්ථි. අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදෙති, තං ආරඤ්ඤා විතකෙකා උපපජ්ජති, චත්ථි අවිතකකවිචාරමත්තානං ඛන්ධානං විතකකස්ස ච අත්ථිපච්චයෙන පච්චයො.

අවිතකකඅව්චාරො ධම්මො අවිතකකවිචාරමත්තස්ස ච අවිතකකඅව්චාරස්ස ච ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං සහජාතො විචාරො අවිතකකවිචාරමත්තානං ඛන්ධානං විනිසමුට්ඨානානාඤ්ඤා රූපානං, පටිසන්ධිකඛණේ විචාරො අවිතකකවිචාරමත්තානං ඛන්ධානං නවත්තා ච රූපානං අත්ථිපච්චයෙන, පටිසන්ධිකඛණේ චත්ථි අවිතකකවිචාරමත්තානං ඛන්ධානං අත්ථිපච්චයෙන, පුරෙජාතං චත්ථි අවිතකකවිචාරමත්තානං ඛන්ධානං විචාරස්ස ච අත්ථිපච්චයෙන පච්චයො.

අවිතකකඅව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ච අවිතකකවිචාරමත්තස්ස ච ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං සහජාතං පටිසන්ධිකඛණේ චත්ථි සවිතකකසව්චාරානං ඛන්ධානං විතකකස්ස ච අත්ථිපච්චයෙන, පුරෙජාතං චත්ථි. අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදෙති, තං ආරඤ්ඤා සවිතකකසව්චාරා ඛන්ධා ච විතකෙකා ච උපපජ්ජති, සොතං සානං ජීව්හං කායං චත්ථි. අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, අස්සාදෙති, අභිනාදෙති, තං ආරඤ්ඤා සවිතකකසව්චාරා ඛන්ධා ච විතකෙකා ච උපපජ්ජති, චත්ථි සවිතකකසව්චාරානං ඛන්ධානං විතකකස්ස ච අත්ථිපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ච අවිතකකඅව්චාරො ච ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං සහජාතො සවිතකකසව්චාරො එතො ඛන්ධො ච චත්ථි ච

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තිණ්ණිකං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන, දෙව ඛෙය්‍යා ව ච චක්ඛු ව ආරාධනං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන, පටිසන්ධිකම්මේ සවිතකකසව්චාරො ඵකො ඛෙය්‍යා ව චක්ඛු ව තිණ්ණිකං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන, දෙව ඛෙය්‍යා ව චක්ඛු ව ආරාධනං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ව අවිතකකසව්චාරො ව ධම්මො අවිතකකසව්චාරමනසස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං සහජාතා සවිතකකසව්චාරා ඛෙය්‍යා ව චක්ඛු ව විතකකසස්ස අත්ථිපච්චයෙන, පටිසන්ධිකම්මේ සවිතකකසව්චාරා ඛෙය්‍යා ව චක්ඛු ව විතකකසස්ස අත්ථිපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ව අවිතකකසව්චාරො ව ධම්මො අවිතකකසව්චාරස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පච්ජාජාතං ආභාරං ඉන්ද්‍රියං සහජාතා සවිතකකසව්චාරා ඛෙය්‍යා ව මහාභූතා ව විතකසමුඛානානං රූපානං අත්ථිපච්චයෙන, පටිසන්ධිකම්මේ සවිතකකසව්චාරා ඛෙය්‍යා ව මහාභූතා ව කට්ඨනා රූපානං අත්ථිපච්චයෙන පච්ජාජාතා සවිතකකසව්චාරා ඛෙය්‍යා ව කබ්බිකාරො ආභාරො ව පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චයෙන, පච්ජාජාතා සවිතකකසව්චාරා ඛෙය්‍යා ව රූපජීවිතීන්ද්‍රියඤ්ඤි කට්ඨනා රූපානං අත්ථිපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ව අවිතකකසව්චාරො ව ධම්මො සවිතකකසව්චාරස්ස ව අවිතකකසව්චාරමනසස්ස ව ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං සහජාතො සවිතකකසව්චාරො ඵකො ඛෙය්‍යා ව චක්ඛු ව තිණ්ණිකං ඛෙය්‍යානං විතකකසස්ස ව අත්ථිපච්චයෙන, දෙව ඛෙය්‍යා ව චක්ඛු ව ආරාධනං ඛෙය්‍යානං විතකකසස්ස ව අත්ථිපච්චයෙන පච්චයො, පටිසන්ධිකම්මේ -පෙ-.

අවිතකකසව්චාරමනො ව අවිතකකසව්චාරො ව ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං සහජාතො විතකකො ව චක්ඛු ව සවිතකකසව්චාරානං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන පටිසන්ධිකම්මේ විතකකො ව චක්ඛු ව සවිතකකසව්චාරානං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන පච්චයො.

අවිතකකසව්චාරමනො ව අවිතකකසව්චාරො ව ධම්මො අවිතකකසව්චාරමනස්ස ධම්මස්ස අත්ථිපච්චයෙන පච්චයො : සහජාතං පුරෙජාතං සහජාතො අවිතකකසව්චාරමනො ඵකො ඛෙය්‍යා ව විචාරො ව තිණ්ණිකං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන, දෙව ඛෙය්‍යා ව විචාරො ව ආරාධනං ඛෙය්‍යානං -පෙ- අවිතකකසව්චාරමනො ඵකො ඛෙය්‍යා ව චක්ඛු ව තිණ්ණිකං ඛෙය්‍යානං අත්ථිපච්චයෙන, දෙව

බන්ධා ව වස්ත්‍ර ව ජීනාං බන්ධානං අස්ථිපච්චයෙන, පටිසන්ධිකඛණේ අවිතකකආවාරමනො ඵකො බන්ධො ව විචාරො ව තිණණ්ණාං බන්ධානං අස්ථිපච්චයෙන, දො බන්ධො ව විචාරො ව ජීනාං බන්ධානං. පටිසන්ධිකඛණේ අවිතකකආවාරමනො ඵකො බන්ධො ව වස්ත්‍ර ව තිණණ්ණාං බන්ධානං, දො බන්ධො ව වස්ත්‍ර ව ජීනාං බන්ධානං අස්ථිපච්චයෙන පච්චයො.

අවිතකකආවාරමනො ව අවිතකකආවාරො ව ධම්මො අවිතකකආවාරස්ස ධම්මස්ස අස්ථිපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං පච්ජාජාතං ආහාරං ඉන්ද්‍රියං: සහජාතා අවිතකකආවාරමනො බන්ධො ව විචාරො ව විතසමුට්ඨානානං රූපානං අස්ථිපච්චයෙන, සහජාතා අවිතකකආවාරමනො බන්ධො ව මහාභූතා ව විතසමුට්ඨානානං රූපානං අස්ථිපච්චයෙන, සහජාතො විතකකො ව මහාභූතා ව විතසමුට්ඨානානං රූපානං අස්ථිපච්චයෙන, සහජාතා අවිතකකආවාරමනො බන්ධො ව වස්ත්‍ර ව විචාරස්ස අස්ථිපච්චයෙන, පටිසන්ධිකඛණේ අවිතකකආවාරමනො බන්ධො ව විචාරො ව කට්ඨො රූපානං අස්ථිපච්චයෙන, පටිසන්ධිකඛණේ අවිතකකආවාරමනො බන්ධො ව මහාභූතා ව කට්ඨො රූපානං අස්ථිපච්චයෙන, පටිසන්ධිකඛණේ අවිතකකආවාරමනො බන්ධො ව වස්ත්‍ර ව විචාරස්ස අස්ථිපච්චයෙන, පච්ජාජාතා අවිතකකආවාරමනො බන්ධො ව විතකකො ව කබ්ලිකාරො ආහාරො ව පුරෙජාතස්ස ඉම්බස්ස කායස්ස අස්ථිපච්චයෙන, පච්ජාජාතා අවිතකකආවාරමනො බන්ධො ව විතකකො ව කබ්ලිකාරො ආහාරො ව පුරෙජාතස්ස ඉම්බස්ස කායස්ස අස්ථිපච්චයෙන, පච්ජාජාතා අවිතකකආවාරමනො බන්ධො ව විතකකො ව රූපජීවිතින්ද්‍රියඤ්ච කට්ඨො රූපානං අස්ථිපච්චයෙන පච්චයො.

අවිතකකආවාරමනො ව අවිතකකආවාරො ව ධම්මො අවිතකකආවාරමනස්ස ව අවිතකකආවාරස්ස ව ධම්මස්ස අස්ථිපච්චයෙන පච්චයො: සහජාතං පුරෙජාතං සහජාතො අවිතකකආවාරමනො ඵකො බන්ධො ව විචාරො ව තිණණ්ණාං බන්ධානං විතසමුට්ඨානානඤ්ච රූපානං අස්ථිපච්චයෙන, දො බන්ධො ව විචාරො ව අවිතකකආවාරමනො ඵකො බන්ධො ව වස්ත්‍ර ව තිණණ්ණාං බන්ධානං විචාරස්ස ව අස්ථිපච්චයෙන, දො බන්ධො ව වස්ත්‍ර ව පටිසන්ධිකඛණේ -පෙ-.

සවිතකකආවාරො ව අවිතකකආවාරමනො ව ධම්මො සවිතකකආවාරස්ස ධම්මස්ස අස්ථිපච්චයෙන පච්චයො: සවිතකකආවාරො ඵකො බන්ධො ව විතකකො ව තිණණ්ණාං බන්ධානං අස්ථිපච්චයෙන,

දො ඛෙධා ව ඒවිතකෙකා ව ඒනතං ඛෙධානං අත්ථපච්චයෙන පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමකො ව ධම්මා අචිතකක-
අච්චාරස්ස ධම්මස්ස අත්ථපච්චයෙන පච්චයො : සහජාතං පච්ජාජාතං.
සහජාතා සචිතකකසච්චාරා ඛෙධා ව චිතකෙකා ව වික්ඛාසමුට්ඨානානා-
රූපානං අත්ථපච්චයෙන, පටිසන්ධිකඛණේ සචිතකකසච්චාරා ඛෙධා ව
චිතකෙකා ව කටන්තාරූපානං අත්ථපච්චයෙන, පච්ජාජාතා සචිතකක-
සච්චාරා ඛෙධා ව චිතකෙකා ව පුරෙජාතස්ස ඉමස්ස කායස්ස
අත්ථපච්චයෙන පච්චයො.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමකො ව ධම්මා සචිතකක
සච්චාරස්ස ව අචිතකකඅච්චාරස්ස ව ධම්මස්ස අත්ථපච්චයෙන,
සචිතකකසච්චාරො එකො ඛෙධො ව චිතකෙකා ව තිණ්ණිකතං
ඛෙධානං වික්ඛාසමුට්ඨානානාඤ්ඤි රූපානං අත්ථපච්චයෙන, දො ඛෙධා
ව චිතකෙකා ව අචිතතං ඛෙධානං අත්ථපච්චයෙන පච්චයො.
පටිසන්ධිකඛණේ -පෙ-.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමකො ව අචිතකකඅච්චාරො
ව ධම්මා සචිතකකසච්චාරස්ස ධම්මස්ස අත්ථපච්චයෙන පච්චයො :
සහජාතං පුරෙජාතං, සහජාතො සචිතකකසච්චාරො එකො ඛෙධො
ව චිතකෙකා ව වක්ඛු ව තිණ්ණිකතං ඛෙධානං අත්ථපච්චයෙන
පච්චයො. පටිසන්ධිකඛණේ -පෙ-.

සචිතකකසච්චාරො ව අචිතකකච්චාරමකො ව අචිතකකඅච්චාරො
ව ධම්මා අචිතකකඅච්චාරස්ස ධම්මස්ස අත්ථපච්චයෙන පච්චයො :
සහජාතං පච්ජාජාතං ආහාරං ඉන්ද්‍රියං. සහජාතා සචිතකකසච්චාරා
ඛෙධා ව චිතකෙකා ව මහාභූතා ව වික්ඛාසමුට්ඨානානා රූපානං
අත්ථපච්චයෙන, පටිසන්ධිකඛණේ. පච්ජාජාතා සචිතකකසච්චාරා ඛෙධා
ව චිතකෙකා ව කබලිකාරො ආහාරො ව පුරෙජාතස්ස ඉමස්ස
කායස්ස අත්ථපච්චයෙන, පච්ජාජාතා සචිතකකසච්චාරා ඛෙධා ව
චිතකෙකා ව රූපජීවිතියඤ්ඤි කටන්තාරූපානං අත්ථපච්චයෙන
පච්චයො.

සචිතකකසච්චාරො ධම්මො සචිතකකසච්චාරස්ස ධම්මස්ස නත්ථ-
පච්චයෙන පච්චයො : විගතපච්චයෙන පච්චයො : (නත්ථපච්චයඤ්ඤි
විගතපච්චයඤ්ඤි අනන්තර සද්ධිසං. අවිගතං අත්ථ සද්ධිසං.)

හෙතුයා එකාදස්, ආරම්භණේ එකවීස, අධිපතියා තෙවීස,
අනන්තරෙ පඤ්ඤිවීස, සමනන්තරෙ පඤ්ඤිවීස, සහජාතෙ තිංස,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අනුකූලමයෙහි අට්ඨවීස, නිසස්සයෙ නිංස, උපනිස්සයෙ පඤ්චීස, පුරෙජානෙ පඤ්ච, පච්ඡාජානෙ පඤ්ච, ආසවනෙ එකවීස, කමමෙ එකාදස, විපාකෙ එකවීස, ආහාරෙ එකාදස, ඉන්ද්‍රියෙ එකාදස, ක්කානෙ එකවීස, මග්ගෙ සොළස, සම්පයුතෙ එකාදස, විසමයුතෙ නව, අත්ථියා නිංස, නත්ථියා පඤ්චවීස, විගතෙ පඤ්චවීස, අවිගතෙ නිංස.

(සට්ඨා කුසලතනික සද්දියා යෙව, පඤ්ඤාචාර ගණනං එව. අසමෙහිනනෙතන ගණනධං.)

අනුලොමං නිධිකං.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො : සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන කමමපච්චයෙන පච්චයො.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකව්චාරමත්තස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන සහජාතපච්චයෙන උපනිස්සයපච්චයෙන කමමපච්චයෙන පච්චයො. -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකඅව්චාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, පච්ඡාජාතපච්චයෙන, කමමච්චපයෙන පච්චයො : -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ච අවිතකක-අව්චාරස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන, කමමපච්චයෙන පච්චයො. -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො අවිතකකව්චාරමත්තස්ස ච අවිතකක-අව්චාරස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, කමමපච්චයෙන පච්චයො : -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ච අවිතකක-ව්චාරමත්තස්ස ච ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, කමමපච්චයෙන පච්චයො : -පෙ-.

සවිතකකසව්චාරො ධම්මො සවිතකකසව්චාරස්ස ච අවිතකක-ව්චාරමත්තස්ස ච අවිතකකඅව්චාරස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන කමමපච්චයෙන පච්චයො : -පෙ-.

අවිතකකව්චාරමත්තො ධම්මො අවිතකකව්චාරමත්තස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, කමමපච්චයෙන පච්චයො : -පෙ-.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

අවිතකකච්චාරමකො ධම්මො සවිතකකසච්චාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකච්චාරමකො ධම්මො අවිතකකඅච්චාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, පච්ඡාජාතපච්චයෙන, කම්මපච්චයෙන පච්චයො : -පෙ- අවිතකකච්චාරමකො ධම්මො සවිතකකසච්චාරස්ස ච අවිතකකඅච්චාරස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකච්චාරමකො ධම්මො අවිතකකච්චාරමකස්ස ච අවිතකකඅච්චාරස්ස ච ධම්මස්ස සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, කම්මපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකච්චාරමකො ධම්මො සවිතකකසච්චාරස්ස ච අවිතකකච්චාරමකස්ස ච ධම්මස්ස ආරම්භපච්චයෙන, උපනිස්සයපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකඅච්චාරො ධම්මො අවිතකකඅච්චාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, පුරෙජාතපච්චයෙන, පච්ඡාජාතපච්චයෙන, කම්මපච්චයෙන, ආභාරපච්චයෙන, ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකඅච්චාරො ධම්මො සවිතකකසච්චාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන පුරෙජාතපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකඅච්චාරො ධම්මො අවිතකකච්චාරමකස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන පුරෙජාතපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකඅච්චාරො ධම්මො අවිතකකච්චාරමකස්ස ච අවිතකකඅච්චාරස්ස ච ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො : -පෙ-

අවිතකකඅච්චාරො ධම්මො සවිතකකසච්චාරස්ස ච අවිතකකඅච්චාරමකස්ස ච ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උපනිස්සයපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො : -පෙ-

සවිතකකසච්චාරො ච අවිතකකඅච්චාරො ච ධම්මො සවිතකකසච්චාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො : -පෙ-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සවිතකකසව්වාරො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-
විවාරමනසස ධම්මසස සහජාතපච්චයෙන, පුරෙජාතපච්චයෙන
පච්චයො. -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-
අව්වාරසස ධම්මසස සහජාතපච්චයෙන, පච්ජාජාතපච්චයෙන, ආහාර
පච්චයෙන, ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකඅව්වාරො ව ධම්මා සවිතකක-
සව්වාරසස ව අවිතකකවිවාරමනසස ව ධම්මසස සහජාතපච්චයෙන,
පුරෙජාතපච්චයෙන පච්චයො: -පෙ-.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා සවිතකක-
සව්වාරසස ධම්මසස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන උප-
නිසසයපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො: -පෙ-.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-
විවාරමනසස ධම්මසස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන,
උපනිසසයපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො: -පෙ-

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-
අව්වාරසස ධම්මසස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උප-
නිසසයපච්චයෙන, පුරෙජාතපච්චයෙන, පච්ජාජාතපච්චයෙන, ආහාර-
පච්චයෙන, ඉන්ද්‍රියපච්චයෙන පච්චයො: -පෙ-.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා අවිතකක-
විවාරමනසස ව අවිතකකඅව්වාරසස ව ධම්මසස සහජාතපච්චයෙන,
උපනිසසයපච්චයෙන, පුරෙජාතපච්චයෙන පච්චයො: -පෙ-.

අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො ව ධම්මා සවිතකක-
සව්වාරසස ව අවිතකකවිවාරමනසස ව ධම්මසස ආරම්භපච්චයෙන,
උපනිසසයපච්චයෙන, පච්චයො: -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා සවිතකක-
සව්වාරසස ධම්මසස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උප-
නිසසයපච්චයෙන ප ජයො: -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා අවිතකක-
විවාරමනසස ධම්මසස ආරම්භපච්චයෙන, උපනිසසයපච්චයෙන
පච්චයො: -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා අවිතකක-
අව්වාරස්ස ධම්මස්ස ආරම්භපච්චයෙන, සහජාතපච්චයෙන, උප-
නිස්සයපච්චයෙන, පටිජාජාතපච්චයෙන පච්චයො : -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා සවිතකක-
සව්වාරස්ස ව අවිතකකඅව්වාරස්ස ව ධම්මස්ස සහජාතපච්චයෙන
පච්චයො : -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා අවිතකක-
විවාරමනස්ස ව අවිතකකඅව්වාරස්ස ව ධම්මස්ස උපනිස්සයපච්චයෙන
පච්චයො : -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව ධම්මා සවිතකක-
සව්වාරස්ස ව අවිතකකවිවාරමනස්ස ව ධම්මස්ස ආරම්භපච්චයෙන,
උපනිස්සයපච්චයෙන පච්චයො : -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො
ව ධම්මා සවිතකකසව්වාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන, පුරෙජාත-
පච්චයෙන පච්චයො : -පෙ-.

සවිතකකසව්වාරො ව අවිතකකවිවාරමනො ව අවිතකකඅව්වාරො
ව ධම්මා අවිතකකඅව්වාරස්ස ධම්මස්ස සහජාතපච්චයෙන, පුරෙජාත-
පච්චයෙන, ආභාරපච්චයෙන, ඉන්ද්‍රියපච්චයෙන පච්චයො : -පෙ-.

න හෙතුයා පඤ්ඤිතිංස, නාරම්භණෙ පඤ්ඤිතිංස, න අධිපතියා
පඤ්ඤිතිංස, න අනන්තරෙ පඤ්ඤිතිංස, න සමන්තන්තරෙ පඤ්ඤිතිංස,
න සහජාතෙ එකුනතිංස, න අඤ්ඤමඤ්ඤි එකුනතිංස, න නිස්සයෙ
එකුනතිංස, න උපනිස්සයෙ වතුනිංස. න පුරෙජාතෙ පඤ්ඤිතිංස,
න පටිජාජාතෙ, න ආසෙවනෙ, න කම්මෙ, න විපාකෙ, න ආභාරෙ,
න ඉන්ද්‍රියෙ, න ඤානෙ, න මග්ගෙ පඤ්ඤිතිංස, න සම්ප්‍රයුක්තෙ එකුනතිංස,
න විප්‍රයුක්තෙ සංඛාරීය, නො අත්ථියා සත්තවීය, නො නත්ථියා
පඤ්ඤිතිංස, නො වීගතෙ පඤ්ඤිතිංස, නො අවීගතෙ සත්තවීය.

(පච්චතියං ගණනෙනාන ඉමානි පදානි අනුමානෙනාන
ගණනධ්මානි.)

පච්චතියං

හෙතු පච්චයා න ආරම්භණෙ එකාදස, න අධිපතියා එකාදස,
න අනන්තරෙ, න සමන්තන්තරෙ එකාදස, න අඤ්ඤමඤ්ඤි තිණි,
න උපනිස්සයෙ එකාදස, න පුරෙජාතෙ, න පටිජාජාතෙ, න ආසෙවනෙ,
න කම්මෙ, න විපාකෙ, න ආභාරෙ, න ඉන්ද්‍රියෙ, න ඤානෙ, න මග්ගෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සබ්බ ඵකාදස, න සමපයුතො තිණි, න විපපයුතො සත්ත,
නො නත්තියා ඵකාදස, නො විගතෙ ඵකාදස.

(අනුලොම පච්චතිය ගණනා ඉමිනාකාරණෙන ගණෙනබ්බො.)

අනුලොම පච්චතියං

නහෙතු පච්චියා ආරම්භෙ ඵකවීස, අධිපතියා තෙවීස,
අනන්තරෙ පඤ්චවීස, සමනන්තරෙ පඤ්චවීස, සහජාතෙ තිංස,
අසාදයමසොදා අවධිවීස, නිසසයෙ තිංස, උපනිසසයෙ පඤ්චවීස,
පුරෙජාතෙ පඤ්ච, පච්ජාජාතෙ පඤ්ච, ආසෙවනෙ ඵකවීස, කමෙම
ඵකාදස, විපාකෙ ඵකවීස, ආභාරෙ ඵකාදස, ඉරුයෙ ඵකාදස,
කුමානෙ ඵකවීස, මග්ගෙ සොළස, සමපයුතෙ ඵකාදස, විපපයුතෙ
නව. අත්තියා තිංස, නත්තියා පඤ්චවීස, විගතෙ පඤ්චවීස, අවිගතෙ
තිංස.

(පච්චතියානුලොමං ඉමිනා කාරණෙන විහජිතබ්බො.)

පච්චතියානුලොමං.

විතකකත්තං නිට්ඨිතං.

7. පිතිතතිකං

පිතිසහගතං ධම්මං පටිච්ච පිතිසහගතො ධම්මො උපපජ්ජති
හෙතුපච්චියා : පිතිසහගතං ඵකං බන්ධං පටිච්ච තයො බන්ධා, තයො
බන්ධෙ පටිච්ච ඵකො බන්ධො දො බන්ධෙ පටිච්ච දො බන්ධා
පටිසන්ධිකම්භණෙ පිතිසහගතං ඵකං බන්ධං පටිච්ච තයො බන්ධා,
දො බන්ධෙ පටිච්ච දො බන්ධා.

පිතිසහගතං ධම්මං පටිච්ච සුඛසහගතො ධම්මො උපපජ්ජති
හෙතුපච්චියා : පිතිසහගතං ඵකං බන්ධං පටිච්ච සුඛසහගතා තයො
බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා, පටිසන්ධිකම්භණෙ පිතිසහගතං
ඵකං බන්ධං පටිච්ච සුඛසහගතා තයො බන්ධා දො බන්ධෙ පටිච්ච
දො බන්ධා.

පිතිසහගතං ධම්මං පටිච්ච පිතිසහගතො ව සුඛසහගතො ව
ධම්මො උපපජ්ජති හෙතුපච්චියා : පිතිසහගතං ඵකං බන්ධං පටිච්ච
පිතිසහගතො ව සුඛසහගතො ව තයො බන්ධා, දො බන්ධෙ
පටිච්ච දො බන්ධා, පටිසන්ධිකම්භණෙ පිතිසහගතං ඵකං බන්ධං
පටිච්ච පිතිසහගතො ව සුඛසහගතො ව තයො බන්ධා, දො බන්ධෙ
පටිච්ච දො බන්ධා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පිතිසහගතං සුඛසහගතං එකං ඛන්ධං පටිච්ච පිතිසහගතා ව සුඛසහගතා ව දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධා.

හෙතු පථයා.

පිතිසහගතං ධම්මං පටිච්ච පිතිසහගතො ධම්මො උපාජ්ජති ආරම්භපථවියා : අධිපතිපථවියා, (පටිසන්ධිකමණේ නස්සී.) අනන්තර-පථවියා, සමනන්තරපථවියා, සහජාතපථවියා, අඤ්ඤාමඤ්ඤපථවියා, නිස්සයපථවියා, උපනිස්සයපථවියා, පුරෙජාතපථවියා, (පුරෙජාතෙ පටිසන්ධිකමණේ නස්සී.) ආසෙවනපථවියා, (ආසෙවනෙ විපාකං නස්සී.) කම්මපථවියා, විපාකපථවියා, ආහාර -පෙ- ඉන්ද්‍රිය, ක්කාන, මග්ග, සම්පයුක්ත, විපයුක්ත, අනී, නස්සී, විගත, අවිගත-පථවියා -පෙ-.

මාතිකා.

හෙතුයා දස, ආරම්භණේ දස, අධිපතියා දස, අනන්තරෙ, සමනන්තරෙ, සහජාතෙ, අඤ්ඤාමඤ්ඤ, නිස්සයෙ, උපනිස්සයෙ, පුරෙජාතෙ, ආසෙවනෙ, කම්මෙ, විපාකෙ, ආහාරෙ, ඉන්ද්‍රියෙ, ක්කානෙ, මග්ගෙ, සම්පයුක්තෙ, විපයුක්තෙ, අනීයා, නස්සීයා, විගතෙ, අවිගතෙ, සබ්බස්ස දස, (එවං අනුලොමගණනා ගණෙනධ්වා.)

අනුලොමං.

පිතිසහගතං ධම්මං පටිච්ච පිතිසහගතො ධම්මො උපාජ්ජති නහෙතුපථවියා : අහෙතුකං පිතිසහගතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච දො ඛන්ධා.

පිතිසහගතං ධම්මං පටිච්ච සුඛසහගතො ධම්මො උපාජ්ජති නහෙතුපථවියා : අහෙතුකං පිතිසහගතං එකං ඛන්ධං පටිච්ච සුඛසහගතා තයො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච දො ඛන්ධා.

පිතිසහගතං ධම්මං පටිච්ච පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මො උපාජ්ජති නහෙතුපථවියා : අහෙතුකං පිතිසහගතං එකං ඛන්ධං පටිච්ච පිතිසහගතා ව සුඛසහගතා ව තයො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච දො ඛන්ධා.

සුඛසහගතං ධම්මං පටිච්ච සුඛසහගතො ධම්මො උපාජ්ජති නහෙතුපථවියා : අහෙතුකං සුඛසහගතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධා.

සුඛසහගතං ධම්මං පටිච්ච පිතිසහගතො ධම්මො උපාජ්ජති නහෙතුපථවියා : අහෙතුකං සුඛසහගතං එකං ඛන්ධං පටිච්ච පිතිසහගතා තයො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච දො ඛන්ධා.

සුඛසහගතං ධම්මං පටිච්ච පිතියසහගතො ව සුඛසහගතො ව ධම්මා උප්පජ්ජති නහෙතුප්පවයා: අහෙතුකං සුඛසහගතං එකං ඛන්ධං පටිච්ච පිතියසහගතා ව සුඛසහගතා ව දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධො.

උපෙක්ඛාසහගතං ධම්මං පටිච්ච උපෙක්ඛාසහගතො ධම්මො උප්පජ්ජති නහෙතුප්පවයා: අහෙතුකං උපෙක්ඛාසහගතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධො, අහෙතුක පටිසන්ධිකඛණෙ උපෙක්ඛාසහගතං එකං ඛන්ධං පටිච්ච දො ඛන්ධා දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධො. විවිකිච්ඡාසහගතෙ උද්ධවසහගතෙ ඛන්ධා පටිච්ච විවිකිච්ඡාසහගතො උද්ධවසහගතො මොහො.

පිතියසහගතඤ්ඤි සුඛසහගතඤ්ඤි ධම්මං පටිච්ච පිතියසහගතො ධම්මො උප්පජ්ජති නහෙතුප්පවයා: අහෙතුකං පිතියසහගතඤ්ඤි සුඛසහගතඤ්ඤි එකං ඛන්ධං පටිච්ච පිතියසහගතා තයො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච දො ඛන්ධා.

පිතියසහගතඤ්ඤි සුඛසහගතඤ්ඤි ධම්මං පටිච්ච සුඛසහගතො ධම්මො උප්පජ්ජති නහෙතුප්පවයා: අහෙතුකං පිතියසහගතඤ්ඤි සුඛසහගතඤ්ඤි එකං ඛන්ධං පටිච්ච සුඛසහගතා දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධො.

පිතියසහගතඤ්ඤි සුඛසහගතඤ්ඤි ධම්මං පටිච්ච පිතියසහගතො ව සුඛසහගතො ව ධම්මා උප්පජ්ජති නහෙතුප්පවයා: අහෙතුකං පිතියසහගතඤ්ඤි සුඛසහගතඤ්ඤි එකං ඛන්ධං පටිච්ච පිතියසහගතා ව සුඛසහගතා ව දො ඛන්ධා, දො ඛන්ධා පටිච්ච එකො ඛන්ධො.

පිතියසහගතං ධම්මං පටිච්ච පිතියසහගතො ධම්මො උප්පජ්ජති නඤ්ඤිප්පවයා: නඤ්ඤිප්පති පටිසන්ධිකඛණෙ පරිපුණ්ණං, නපුරෙජානප්පවයා අරූපෙති නියාමෙතඛං. පටිසන්ධිකඛණෙති ව නපච්ඡාජානප්පවයා, නඤ්ඤිප්පවයා.

පිතියසහගතං ධම්මං පටිච්ච පිතියසහගතො ධම්මො උප්පජ්ජති නකම්මප්පවයා: පිතියසහගතෙ ඛන්ධා පටිච්ච පිතියසහගතා වෙතනා.

පිතියසහගතං ධම්මං පටිච්ච සුඛසහගතො ධම්මො උප්පජ්ජති නකම්ම ප්පවයා: පිතියසහගතෙ ඛන්ධා පටිච්ච සුඛසහගතා වෙතනා, (ඉථිතා කාරණෙන දස පඤ්ඤා විස්තරෙතඛං.)

පිතිස්සගතං ධම්මං පටිච්ච පිතිස්සගතො ධම්මො උප්පජ්ජති න-
විපාකපච්චයා: -පෙ- පරිපුණ්ණං, පටිසන්ධි නත්ථී.

සුඛස්සගතං ධම්මං පටිච්ච සුඛස්සගතො ධම්මො උප්පජ්ජති න-
ක්කානපච්චයා: සුඛස්සගතං කායවිඤ්ඤාණස්සගතං එකං ඛන්ධං පටිච්ච
ඥො ඛන්ධා, ඥො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො.

උපෙක්ඛාස්සගතං ධම්මං පටිච්ච උපෙක්ඛාස්සගතො ධම්මො
උප්පජ්ජති නක්කානපච්චයා: චක්ඛුවිඤ්ඤාණස්සගතං එකං ඛන්ධං පටිච්ච
ඥො ඛන්ධා, ඥො ඛන්ධො පටිච්ච එකො ඛන්ධො, න මග්ග පච්චයා,
න හෙතුපච්චය සද්දිසං. මොහො නත්ථී. න විප්පයුග්ග පච්චයා පරි-
පුණ්ණං, අරූප පඤ්ඤාමෙව.

න හෙතුයා දස, න අධිපතියා දස, න පුරෙජාතෙ, න පච්ජා-
ජාතෙ, න ආසෙවනෙ, න කමෙම, න විපාකෙ දස, න ක්කානෙ ඥො,
න මග්ගෙ දස, න විප්පයුග්ගෙ දස, (පච්චතීයං පරිපුණ්ණං කාතඛං.)
පච්චතීයං.

හෙතුපච්චයා න අධිපතියා දස, න පුරෙජාතෙ දස, න පච්ජා-
ජාතෙ, න ආසෙවනෙ, න කමෙම, න විපාකෙ, න විප්පයුග්ගෙ දස,
(අනුලොම පච්චතීයං විජාරෙන ගණෙනඛං.)

අනුලොම පච්චතීයං.

න හෙතුපච්චයා ආරම්භණෙ දස, අනන්තරෙ දස, සමන්තන්තරෙ
දස, සහජාතෙ, අඤ්ඤාමඤ්ඤා, නිසස්සයෙ, උපතීක්ඛයෙ, පුරෙජාතෙ,
ආසෙවනෙ, කමෙම, විපාකෙ, ආහාරෙ, ඉන්ද්‍රියෙ, ක්කානෙ, සංඛාරෙ
දස, මග්ගෙ එකං, සම්පයුග්ගෙ දස, විප්පයුග්ගෙ, අත්ථියා, නත්ථියා,
විගතෙ, අවිගතෙ, සංඛිද්ධෙ දස.

පච්චතීයානුලොමං - පටිච්චවාරො.

සහජාතවාරො'පි, පච්චයවාරො'පි, නිසස්සයවාරො'පි, සංඛාර-
වාරො'පි, සම්පයුග්ගවාරො'පි, පටිච්චවාරසද්දිසා.

පිතිස්සගතො ධම්මො පිතිස්සගතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන
පච්චයො, පිතිස්සගතො හෙතු සම්පයුග්ගකානං ඛන්ධානං හෙතුපච්චයෙන.
පටිසන්ධිකමණෙ පිතිස්සගතො හෙතු සම්පයුග්ගකානං ඛන්ධානං හෙතු
පච්ච, පිතිස්සගතො ධම්මො සුඛස්සගතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන,
පිතිස්සගතො හෙතු සම්පයුග්ගකානං සුඛස්සගතානං ඛන්ධානං හෙතු-
පච්ච. පටිසන්ධිකමණෙ, පිතිස්සගතො ධම්මො පිතිස්සගතස්ස ව සුඛ-
ස්සගතස්ස ව ධම්මස්ස හෙතුපච්ච, පිතිස්සගතො හෙතු සම්පයුග්ගකානං

පිතිසහගතනාඤ්ඤා සුඛසහගතනාඤ්ඤා ඛන්ධානං හෙතුපච්ච, පටිසන්ධි-
කම්මණං, සුඛසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස, පිතිසහ-
ගතස්ස ධම්මස්ස, පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස, සුඛ-
මුලෙ තීණි, උපෙක්ඛාසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස
හෙතුපච්ච, උපෙක්ඛාසහගතා හෙතු සමපයුත්තකානං ඛන්ධානං
හෙතුපච්ච, පටිසන්ධිකම්මණං පිතිසහගතො ච සුඛසහගතො ච ධම්මො
පිතිසහගතස්ස ධම්මස්ස සුඛසහගතස්ස ධම්මස්ස, පිතිසහගතස්ස ච
සුඛසහගතස්ස ච ධම්මස්ස හෙතුපච්ච, පිතිසහගතා ච සුඛසහගතා ච
හෙතු සමපයුත්තකානං පිතිසහගතනාඤ්ඤා සුඛසහගතනාඤ්ඤා ඛන්ධානං
හෙතුපච්ච, පටිසන්ධිකම්මණං.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස ආරම්මණපච්ච-
යෙන පච්චයො, පිතිසහගතෙන විතෙතන දුතං දඤ්ඤා, සීලං සමා-
දිශිතො, උපොසථකම්මං කත්වා නං පිතිසහගතෙන විතෙතන පච්ච-
වෙකම්මානි පිතිසහගතා කුසානා වුට්ඨිතො, මග්ගා වුට්ඨිතො, ඵලා
වුට්ඨිතො, නං පිතිසහගතෙන විතෙතන පච්චවෙකම්මානි, අරියා පිති-
සහගතෙන විතෙතන පිතිසහගතෙ පභීතෙ කිලෙසෙ පච්චවෙකම්මානි.
විකම්මිතෙ කිලෙසෙ පච්චවෙකම්මානී, පුබ්බෙ සමුද්ධිණ්ණෙ කිලෙසෙ
ජානානති, පිතිසහගතෙ ඛන්ධෙ පිතිසහගතෙන විතෙතන අනිවර්තො
දුක්ඛතො අනාත්තතො විපස්සනති, අස්සාදෙනති, අභිනාදෙනති, නං
ආරබ්භ පිතිසහගතො රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, පිතිසහගතෙ
ඛන්ධෙ ආරබ්භ පිතිසහගතා ඛන්ධා උපපජ්ජනති, පිතිසහගතො ධම්මො
සුඛසහගතස්ස ධම්මස්ස ආරම්මණ පච්ච, පිතිසහගතෙන විතෙතන දුතං
දඤ්ඤා, සීලං සමාදිශිතො, උපොසථකම්මං කත්වා නං සුඛසහගතෙන
විතෙතන පච්චවෙකම්මානි, පිතිසහගතා කුසානා වුට්ඨිතො, මග්ගා
වුට්ඨිතො ඵලා වුට්ඨිතො නං සුඛසහගතෙන විතෙතන පච්චවෙකම්මානි
අරියා සුඛසහගතෙන විතෙතන පිතිසහගතෙ පභීතෙ කිලෙසෙ
පච්චවෙකම්මානි විකම්මිතෙ කිලෙසෙ පච්චවෙකම්මානී, පුබ්බෙ සමුද්-
ධිණ්ණෙ කිලෙසෙ ජානානති, පිතිසහගතෙ ඛන්ධෙ සුඛසහගතෙන
විතෙතන අනිවර්තො දුක්ඛතො අනාත්තතො විපස්සනති, අස්සාදෙනති,
අභිනාදෙනති, නං ආරබ්භ සුඛසහගතො රාගො උපපජ්ජති,
දිට්ඨි උපපජ්ජති, පිතිසහගතෙ ඛන්ධෙ ආරබ්භ සුඛසහගතා ඛන්ධා
උපපජ්ජනති.

පිතිසහගතො ධම්මො උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස ආරම්මණ-
පච්ච, පිතිසහගතෙන විතෙතන දුතං දඤ්ඤා, සීලං සමාදිශිතො, උපොසථ-
කම්මං කත්වා නං උපෙක්ඛා සහගතෙන විතෙතන පච්චවෙකම්මානි.
පිතිසහගතා කුසානා වුට්ඨිතො මග්ගා වුට්ඨිතො, ඵලා වුට්ඨිතො

තං උපෙක්ඛා සහගතෙන විතෙන්න පච්චවෙක්ඛනන්. අරියා උපෙක්ඛා සහගතෙන විතෙන්න පිතිසහගතෙ පභීණෙ කිලෙසෙ පච්චවෙක්ඛනන්. වික්ඛමිතෙ කිලෙසෙ පච්චවෙක්ඛනති. පුබ්බෙ සමුද්දවිණේණ කිලෙසෙ ජානනති. පිතිසහගතෙ බන්ධෙ උපෙක්ඛා සහගතෙන විතෙන්න අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනති. අස්සාදෙනති. අහිනැනති. තං ආරඬහ උපෙක්ඛාසහගතො රාගො උප්පජ්ජති. දිට්ඨි උප්පජ්ජති. විචිකිච්ඡා උප්පජ්ජති. උඬ්ඛවං උප්පජ්ජති. වෙතොපරියක්ඛාණෙන පිතිසහගතවිතනසමඛික්ඛාණං විතං ජානනති, පිතිසහගතා බන්ධා වෙතොපරියක්ඛාණස්ස, පුබ්බෙතිවාසානුස්සතික්ඛාණස්ස, යථාකම්මපගක්ඛාණස්ස, අනාගතංසක්ඛාණස්ස, ආචජ්ජනාය ආරම්භෙ පච්චයෙන.

පිතිසහගතෙ බන්ධෙ ආරඬහ උපෙක්ඛා සහගතා බන්ධා උප්පජ්ජනති. පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස සුඛ සහගතස්ස ධම්මස්ස ආරම්භෙ පච්ච. පිතිසහගතෙන විතෙන්න දුතං දන්තා, සීලං සමාදිශිත්වා, උපොසථකම්මං කත්වා තං පිතිසහගතෙන ව සුඛසහගතෙන ව විතෙන්න පච්චවෙක්ඛනති. පිතිසහගතා ක්මානා වුට්ඨහිත්වා මග්ගා වුට්ඨහිත්වා, ඵලා වුට්ඨහිත්වා තං පිතිසහගතෙන ව සුඛසහගතෙන විතෙන්න පච්චවෙක්ඛනති. අරියා පිතිසහගතෙන ව සුඛසහගතෙන ව විතෙන්න පිතිසහගතං පභීතං කිලෙසං පච්චවෙක්ඛනති. වික්ඛමිතං කිලෙසං පච්චවෙක්ඛනති. පුබ්බෙ සමුද්දවිණේණ කිලෙසෙ ජානනති. පිතිසහගතෙ බන්ධෙ පිතිසහගතෙන ව සුඛසහගතෙන ව විතෙන්න අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනති අස්සාදෙනති, අහිනැනති. තං ආරඬහ පිතිසහගතො ව සුඛසහගතො ව රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති. පිතිසහගතෙ බන්ධෙ ආරඬහ පිතිසහගතා ව සුඛසහගතා ව බන්ධා උප්පජ්ජනති.

සුඛසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස ආරම්භෙ පච්ච. සුඛසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස, උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස ආරම්භෙ පච්ච. සුඛසහගතෙ බන්ධෙ ආරඬහ පිතිසහගතා ව සුඛසහගතා ව බන්ධා උප්පජ්ජනති. උපෙක්ඛා සහගතො ධම්මො උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස ආරම්භෙ පච්ච. උපෙක්ඛා සහගතෙන විතෙන්න දුතං දන්තා සීලං සමාදිශිත්වා උපොසථකම්මං කත්වා තං උපෙක්ඛා සහගතෙන විතෙන්න පච්චවෙක්ඛනති. උපෙක්ඛා සහගතෙන ක්මානා, මග්ගා, ඵලා වුට්ඨහිත්වා තං උපෙක්ඛා සහගතෙන විතෙන්න පච්චවෙක්ඛනති. අරියා උපෙක්ඛා සහගතෙන විතෙන්න උපෙක්ඛාසහගතං පභීතං කිලෙසං පච්චවෙක්ඛනති. වික්ඛමිතං කිලෙසං පච්චවෙක්ඛනති, පුබ්බෙ සමුද්දවිණේණ කිලෙසෙ ජානනති. උපෙක්ඛාසහගතෙ බන්ධෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපෙක්ඛා සහගතෙන විතෙන්න අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනති අස්සාදෙනති, අභිනන්තති, තං ආරාහ උපෙක්ඛා සහගතො රාගො උපපජ්ජති. දිට්ඨි උපපජ්ජති. විචිකිච්ඡා උපපජ්ජති. උද්ධචං උපපජ්ජති, වෙතොපරියක්ඛණෙන උපෙක්ඛාසහගත විතසමඛිතිස්ස විතං ජානාති.

ආකාසානඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනස්ස ආරම්භෙ පච්ච. ආකිඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස ආරම්භෙ පච්ච. උපෙක්ඛා සහගතා ඛන්ධා ඉඳ්ධිවිධඤ්ඤාණස්ස වෙතොපරියක්ඛණස්ස පුබ්බෙතිවාසානුස්සති ඤාණස්ස, යථාකම්මපගඤ්ඤාණස්ස, අනාගතංසඤ්ඤාණස්ස, ආවජ්ජනාය ආරම්භෙ පච්ච. උපෙක්ඛා සහගතෙ ඛන්ධෙ ආරාහ උපෙක්ඛාසහගතා ඛන්ධා උපපජ්ජති. උපෙක්ඛාසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස සුඛසහගතස්ස ධම්මස්ස පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස ආරම්භෙපච්චයෙන, උපෙක්ඛා සහගතෙන විතෙන්න දනං දන්තා, සීල සමාදිසිත්තා, උපොසථ කම්මං කත්තා, තං පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විතෙන්න පච්චෙවකන්ති, උපෙක්ඛාසහගතා ක්කානා වුට්ඨිත්තා, මග්ගා වුට්ඨිත්තා, ඵලා වුට්ඨිත්තා තං පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විතෙන්න පච්චෙවකන්ති. අරියා පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විතෙන්න උපෙක්ඛා සහගතං පභීනං කිලෙසං පච්චෙවකන්ති, විකම්මන්තං කිලෙසං පච්චෙවකන්ති. පුබ්බෙ සමුදව්ඤ්ඤා කිලෙසෙ ජානන්ති. උපෙක්ඛාසහගතෙ ඛන්ධෙ පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විතෙන්න අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනති, අස්සාදෙනති, අභිනන්තති, තං ආරාහ පිතිසහගතො ච සුඛසහගතො ච රාගො උපපජ්ජති. දිට්ඨි උපපජ්ජති උපෙක්ඛා සහගතෙ ඛන්ධෙ ආරාහ පිතිසහගතා ච සුඛසහගතා ච ඛන්ධා උපපජ්ජති.

පිතිසහගතො ච සුඛසහගතො ච ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස සුඛසහගතස්ස ධම්මස්ස උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස ආරම්භෙ පච්ච. පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විතෙන්න දනං දන්තා සීලං සමාදිසිත්තා, උපොසථකම්මං කත්තා පිතිසහගතෙන ච සුඛසහගතෙන ච ඛන්ධෙ උපෙක්ඛා සහගතෙන විතෙන්න අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සනති. අස්සාදෙනති. අභිනන්තති. තං ආරාහ උපෙක්ඛා සහගතො රාගො උපපජ්ජති. දිට්ඨි, විචිකිච්ඡා, උද්ධචං උපපජ්ජති. වෙතොපරියක්ඛණෙන පිතිසහගත සුඛසහගත විතසමඛිතිස්ස විතං ජානාති. පිතිසහගතා ච සුඛසහගතා ච ඛන්ධා වෙතොපරියක්ඛණස්ස පුබ්බෙතිවාසානුස්සති ඤාණස්ස, යථාකම්මපගඤ්ඤාණස්ස, අනාගතංසඤ්ඤාණස්ස, ආවජ්ජනාය ආරම්භෙ පච්ච. පිතිසහගතෙ ච සුඛසහ-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ගතෙ ව ඛජෙධ ආරභ්‍ය උපෙක්ඛා සහගතා ඛජා උප්පජ්ජති. පීති-
සහගතො ව සුඛසහගතො ව ධම්මො පීතීසහගතස්ස ව සුඛසහගතස්ස ව
ධම්මස්ස ආරම්භපච්චයෙන පච්චයො. (සංඛිතං.)

පීතීසහගතො ධම්මො පීතීසහගතස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන
පච්චයො, ආරම්භොධිපති. සහජාතාධිපති. - ආරම්භොධිපති පීතීසහ-
ගතෙන විකේතන දුතං දුතා, සීලං සමාදිධිතා. උපොසථ කම්ම,
කතා පීතීසහගතෙන විකේතන තං ගරුං කතා පච්චවෙකම්ති
පීතීසහගතා ක්‍යාතා වුට්ඨතිතා, මග්ගා වුට්ඨතිතා, ඵලා වුට්ඨතිතා-
පීතීසහගතෙ විකේතන තං ගරුං කතා, පච්චවෙකම්ති. පීතීසහගතෙ
ඛජෙධ පීතීසහගතෙන විකේතන ගරුං කතා අස්සාදෙති. අභිනාදුති.
තං ගරුං කතා පීතීසහගතො රාගො උප්පජ්ජති. දිට්ඨි උප්පජ්ජති.
සහජාතාධිපති. පීතීසහගතාධිපති සම්පයුක්තකානං ඛජානං අධිපති
පච්චයෙන.

පීතීසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස අධිපති පච්ච,
ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති පීතීසහ- -පෙ-
සහජාතාධිපති, පීතීසහගතාධිපති, සම්පයුක්තකානං සුඛසහගතානං
ඛජානං අධිපති පච්ච, පීතීසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස
ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, පීතීසහගතෙන විකේතන
දුතං දුතා උපෙක්ඛා සහගතෙන විකේතන, (සංඛිතං.) පීතීසහගතො
ධම්මො පීතීසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස අධිපති පච්ච,
ආරම්භොධිපති, සහජාතාධිපති, - ආරම්භොධිපති, පීතීසහ- -පෙ-
සහජාතාධිපති, පීතීසහගතාධිපති, සම්පයුක්තකානං පීතීසහගතානාඤ්ඤ
සුඛසහගතානාඤ්ඤ ඛජානං අධිපති පච්ච, සුඛසහගතො ධම්මො
සුඛසහගතස්ස ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, සහජාතාධිපති
- ආරම්භොධිපති, සුඛසහ- -පෙ- (සංඛිතං.)

සහජාතාධිපති සුඛසහගතාධිපති සම්පයුක්තකානං ඛජානං අධි-
පති පච්ච, සුඛසහගතො ධම්මො පීතීසහගතස්ස ධම්මස්ස අධිපති
පච්ච, ආරම්භොධිපති, සහජාතාධිපති, (සංඛිතං.) සහජාතාධිපති, සුඛ-
සහගතාධිපති සම්පයුක්තකානං පීතීසහගතානං ඛජානං අධිපති පච්ච,
සුඛසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස අධිපති පච්ච,
ආරම්භොධිපති, (සංඛිතං.) සුඛසහගතො ධම්මො පීතීසහගතස්ස ව
සුඛසහගතස්ස ව ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, සහජාතාධි-
පති, සංඛිතං. සහජාතාධිපති, සුඛසහගතාධිපති, සම්පයුක්තකානං
පීතීසහගතානාඤ්ඤ සුඛසහගතානාඤ්ඤ ඛජානං අධිපති පච්ච, උපෙක්ඛා
සහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස අධිපති පච්ච,
ආරම්භොධිපති, සහජාතාධිපති (සංඛිතං.) සහජාතාධිපති, උපෙක්ඛා

සහගතාධිපති සම්පයුක්තකානං ඛන්ධානං අධිපති පච්ච, උපෙක්ඛා සහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, (සංඛින්නං,) උපෙක්ඛාසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස අධිපතිපච්චයෙන, ආරම්භොධිපති, (සංඛින්නං.)

උපෙක්ඛාසහගතො ධම්මො පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, (සංඛින්නං) පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, සහජාතාධිපති -පෙ- සහජාතාධිපති, පිතිසහගතො ව සුඛසහගතො ව අධිපති සම්පයුක්තකානං පිතිසහගතානං ඛන්ධානං අධිපති පච්ච, පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, සහජාතා (සංඛින්නං) සහජාතාධිපති, පිතිසහගතො ව සුඛසහගතො ව අධිපති, සම්පයුක්තකානං සුඛසහගතානං ඛන්ධානං අධිපති පච්ච, පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස අධිපති පච්චයෙන, ආරම්භොධිපති, (සංඛින්නං.) පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මො පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස අධිපති පච්ච, ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති -පෙ- සහජාතාධිපති පිතිසහගතො ව සුඛසහගතො ව අධිපති සම්පයුක්තකානං පිතිසහගතානං සුඛසහගතානං ඛන්ධානං අධිපති පච්ච.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො, පුරිමා පුරිමා පිතිසහගතො ඛන්ධා පච්ඡමානං පච්ඡමානං පිතිසහගතානං ඛන්ධානං අනන්තර පච්චයෙන පච්චයො, පිතිසහගතං අනුලොමං ගොත්‍රභූස්ස අනන්තරපච්චයෙන පච්චයො, ඉමිනා කාරණෙන සබ්බෙසං පදානං පච්චයොති දිපෙනබ්බං, අනුලොමං වොදනස්ස, ගොත්‍රභූ මග්ගස්ස, වොදනං මග්ගස්ස, මග්ගො ඵලස්ස, ඵලං ඵලස්ස, අනුලොමං පිතිසහගතාය ඵලසමාපක්ඛියා අනන්තර-පච්ච, පිතිසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස අනන්තර පච්ච, පුරිමා පුරිමා පිතිසහගතො ඛන්ධා පච්ඡමානං පච්ඡමානං සුඛසහගතානං ඛන්ධානං අනන්තර පච්ච, පිතිසහගතං අනුලොමං සුඛසහගතස්ස ගොත්‍රභූස්ස අනන්තර පච්ච, පිතිසහගතං අනුලොමං සුඛසහගතස්ස වොදනස්ස, (සංඛින්නං.) පිතිසහගතං අනුලොමං සුඛසහගතාය ඵල-සමාපක්ඛියා අනන්තර පච්චයෙන.

පිතිසහගතො ධම්මො උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස අනන්තර-පච්ච. පිතිසහගතං චූති වික්ඛං උපෙක්ඛා සහගතස්ස උපපක්ඛි වික්ඛස්ස අනන්තර පච්ච, පිතිසහගතං භවබ්බං ආවජ්ජනාය අනන්තර පච්ච, පිතිසහගතො විපාක මනොවිඤ්ඤාණධාතු කිරියා මනොවිඤ්ඤාණ

ධාතුයා අනන්තර පච්ච. පිතිසහගතං හවඛං උපෙක්ඛා සහගතස්ස හවඛස්ස අනන්තර පච්ච. පිතිසහගතං කුසලාකුසලං උපෙක්ඛා සහගතස්ස වුට්ඨානස්ස, කිරියා වුට්ඨානස්ස ඵලං වුට්ඨානස්ස අනන්තර පච්ච. පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස අනන්තර පච්ච, පුරිමා පුරිමා පිතිසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං පිතිසහගතානාඤ්ච සුඛසහගතානාඤ්ච ඛන්ධානං අනන්තර පච්ච පිතිසහගතං අනුලොමං පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ගොත්‍රභුස්ස අනන්තර පච්ච, (සංඛින්නං.)

පිතිසහගතං අනුලොමං පිතිසහගතාය ව සුඛසහගතාය ව ඵල සමාපත්තියා අනන්තර පච්ච, සුඛසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස අනන්තර පච්ච. පුරිමා පුරිමා සුඛසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං සුඛසහගතානං ඛන්ධානං අනන්තර පච්ච. සුඛසහගතං අනුලොමං සුඛසහගතස්ස ගොත්‍රභුස්ස අනන්තර පච්ච, සංඛින්නං. සුඛසහගතං අනුලොමං සුඛසහගතස්ස ඵලසමාපත්තියා අනන්තර පච්ච, සුඛසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස අනන්තර පච්ච, පුරිමා පුරිමා සුඛසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං පිතිසහගතානං ඛන්ධානං, (සංඛින්නං.)

සුඛසහගතං අනුලොමං පිතිසහගතාය ඵල සමාපත්තියා අනන්තර පච්ච, සුඛසහගතො ධම්මො උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස අනන්තර පච්ච, සුඛසහගතං චූතිචිත්තං උපෙක්ඛා සහගතස්ස උපෙක්ඛි වික්ඛාස්ස අනන්තර පච්ච, සුඛසහගතං හවඛං ආවජ්ජනාය අනන්තර පච්ච, සුඛසහගතං කායචිඤ්ඤාණං විපාක මනොධාතුයා අනන්තර පච්ච, සුඛසහගතා විපාක මනොචිඤ්ඤාණධාතු කිරියා මනොචිඤ්ඤාණධාතුයා අනන්තරපච්චයෙන, සුඛසහගතං හවඛං උපෙක්ඛාසහගතස්ස හවඛස්ස අනන්තර පච්ච, සුඛසහගතං කුසලාකුසලං උපෙක්ඛා සහගතස්ස වුට්ඨානස්ස, කිරියං වුට්ඨානස්ස, ඵලං වුට්ඨානස්ස අනන්තර පච්ච, සුඛසහගතො ධම්මො පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස අනන්තර පච්ච, පුරිමා පුරිමා සුඛසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං පිතිසහගතානාඤ්ච සුඛසහගතානාඤ්ච ඛන්ධානං, (සංඛින්නං.)

සුඛසහගතං අනුලොමං පිතිසහගතාය ව සුඛසහගතාය ව ඵල සමාපත්තියා අනන්තර පච්ච, උපෙක්ඛා සහගතො ධම්මො උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස අනන්තර පච්ච. ආවජ්ජනා පඤ්ඤානා චිඤ්ඤාණානං අනන්තර පච්ච, පුරිමා පුරිමා උපෙක්ඛා සහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං උපෙක්ඛාසහගතානං ඛන්ධානං, (සංඛින්නං.) උපෙක්ඛා සහගතං අනුලොමං උපෙක්ඛා සහගතාය ඵලසමාපත්තියා, නිරොධා වුට්ඨිගතානස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායනනං උපෙක්ඛා-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සහගතාය ඵලසමාපත්තියා අනන්තර පච්ච, උපෙක්ඛා සහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස අනන්තර පච්ච, උපෙක්ඛාසහගතං චූතිචිත්තං පිතිසහගතස්ස උපපත්තිචිත්තස්ස, ආවජ්ජනා පිතිසහගතානං ඛන්ධානං විපාකමනොධාතු පිතිසහගතාය විපාකමනොවිඤ්ඤාණධාතූයා, උපෙක්ඛා සහගතං භවඛං පිතිසහගතස්ස, භවඛස්ස, උපෙක්ඛාසහගතං කුසලාකුසලං පිතිසහගතස්ස වූට්ඨානස්ස, කිරියං වූට්ඨානස්ස, ඵලං වූට්ඨානස්ස, නිරොධා වූට්ඨගතාස්ස නොවසඤ්ඤානාසඤ්ඤායතං පිතිසහගතාය ඵලසමාපත්තියා අනන්තර පච්ච, උපෙක්ඛා සහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස, පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස අනන්තර පච්චයෙන තානියෙව ගමනාති නියාමෙතධ්මාති.

පිතිසහගතො ච සුඛසහගතො ච ධම්මා පිතිසහගතස්ස, ධම්මස්ස, සුඛසහගතස්ස ධම්මස්ස, උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස අනන්තර පච්ච, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා චූති චිත්තං. උපෙක්ඛාසහගතස්ස උපපත්ති චිත්තස්ස, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා භවඛං ආවජ්ජනාය පිතිසහගතා ච සුඛසහගතා ච විපාක මනොවිඤ්ඤාණධාතු කිරියා මනොවිඤ්ඤාණධාතූයා, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා භවඛං උපෙක්ඛාසහගතස්ස භවඛස්ස, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා කුසලාකුසලං උපෙක්ඛා සහගතස්ස වූට්ඨානස්ස, කිරියං වූට්ඨානස්ස, ඵලං වූට්ඨානස්ස අනන්තර පච්ච, පිතිසහගතො ච සුඛසහගතො ච ධම්මා පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස අනන්තර පච්ච, පූර්වො පූර්වො පිතිසහගතා ච සුඛසහගතා ච ඛන්ධා පච්ඤ්ඤානං පච්ඤ්ඤානං පිතිසහගතානඤ්ඤා සුඛසහගතානඤ්ඤා ඛන්ධානං, (සංඛිත්තං.) පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා අනුලොමං පිතිසහගතාය ච සුඛසහගතාය ච ඵලසමාපත්තියා අනන්තර පච්ච.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන. අනන්තර පච්චය සද්ධිසං.

පිතිතතිකං අනුලොමං.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො. පිතිසහගතො ඵකො ඛන්ධා නිශ්ශුණ්ණානං ඛන්ධානං සහජාත පච්චයෙන පච්චයො. ඉදං ඛන්ධා ද්විතියං ඛන්ධානං සහජාත පච්චයෙන පච්චයො. (පටිච්ච සද්ධිසං, සහජාතෙ දස පඤ්ඤා.)

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස අඤ්ඤාමඤ්ඤා පච්චයෙන පච්චයො, නිස්සය පච්චයෙන පච්චයො, දස පඤ්ඤා කාතධ්මා.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස උපනිස්සය පච්ච, ආරම්භ්වපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො පිතිසහගතං සඤ්ඤං උපනිස්සය පිතිසහගතෙන විතෙන්න දනං දෙති. සීලං සමාදියති, උපොසථකම්මං කරොති, පිතිසහගතං ඤානං උප්පාදෙති. විපස්සනං මග්ගං සම්පන්නං උප්පාදෙති. මානං ජප්පෙති. දිට්ඨිං ගණ්හාති. පිතිසහගතං සීලං, සුතං, වාගං, පඤ්ඤං උපනිස්සය පිතිසහගතෙන විතෙන්න දනං දෙති. සීලං සමාදියති. මානං ජප්පෙති, දිට්ඨිං ගණ්හාති. පිතිසහගතං රාගං, මොහං, මානං, දිට්ඨිං, පඤ්ඤං උපනිස්සය පිතිසහගතෙන විතෙන්න දනං දෙති. සීලං සමාදියති. උපොසථකම්මං කරොති. පිතිසහගතං ඤානං උප්පාදෙති. සමාපන්නං උප්පාදෙති. පිතිසහගතෙන විතෙන්න අදික්කං ආදියති. මුසා හණති. පිටුණං හණති. සම්මං පලපති. සන්ධිං ඡිද්ධෙති. නිලොලාපං හරති. එකාගාරිකං කරොති. පරිපඤ්ඤා නිව්ඤ්ඤාති. පරදුරං ගව්ඤ්ඤාති. ගාමසාතං කරොති. නිගමසාතං කරොති, පිතිසහගතො සඤ්ඤා සීලං, සුතං, වාගො, පඤ්ඤා, රාගො, මොහො, මානො, දිට්ඨි, පඤ්ඤා පිතිසහගතො සඤ්ඤා, සීලස්ස, සුතස්ස, වාගස්ස, පඤ්ඤා, රාගස්ස, මොහස්ස, මානස්ස, දිට්ඨියා, පඤ්ඤා උපනිස්සය පච්චයෙන පච්චයො.

පිතිසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස උපනිස්සය පච්ච. ආරම්භ්වපනිස්සයො. අනන්තරූපනිස්සයො පකතූපනිස්සයො. පකතූපනිස්සයො, පිතිසහගතං සඤ්ඤං උපනිස්සය සුඛසහගතෙන විතෙන්න දනං දෙති -පෙ- සමාපන්නං උප්පාදෙති. මානං ජප්පෙති. දිට්ඨිං ගණ්හාති. පිතිසහගතං සීලං, සුතං, වාගං, පඤ්ඤං, රාගං, මොහං, මානං, දිට්ඨිං, පඤ්ඤං, උපනිස්සය, සුඛසහගතෙන විතෙන්න දනං දෙති -පෙ- සමාපන්නං උප්පාදෙති. සුඛසහගතෙන විතෙන්න අදික්කං ආදියති. නිගමසාතං කරොති. පිතිසහගතො සඤ්ඤා, පඤ්ඤා සුඛසහගතො සඤ්ඤා, පඤ්ඤා, සුඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.

පිතිසහගතො ධම්මො උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස උපනිස්සය පච්ච: ආරම්භ්වපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො පිතිසහගතං සඤ්ඤං උපනිස්සය උපෙක්ඛා සහගතෙන විතෙන්න දනං දෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපන්නං උප්පාදෙති, දිට්ඨිං ගණ්හාති, පිතිසහගතං සීලං, පඤ්ඤං උපනිස්සය උපෙක්ඛා සහගතෙන විතෙන්න දනං දෙති. නිගමසාතං කරොති. පිතිසහගතො සඤ්ඤා පඤ්ඤා උපෙක්ඛා සහගතො සඤ්ඤා. පඤ්ඤා උපනිස්සය පච්චයෙන පච්චයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පිතිසහගතො ධරෙමා පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධරෙමස්ස උපනිස්සය පච්ච. ආරම්භපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො පිතිසහගතං සඤ්ඤා උපනිස්සයා පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විනේන දුතං දෙති. දිට්ඨිං ගණනාති. පිතිසහගතං සුඛසහගතං සීලං, පඤ්ඤා උපනිස්සයා පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විනේන දුතං දෙති, නිගමසාතං කරොති, පිතිසහගතා සඤ්ඤා. පඤ්ඤා පිතිසහගතාය ච සුඛසහගතාය ච සඤ්ඤාය පඤ්ඤාය උපනිස්සය පච්චයෙන පච්චයො.

සුඛසහගතො ධරෙමා සුඛසහගතස්ස ධරෙමස්ස උපනිස්සය පච්ච. ආරම්භපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො සුඛසහගතං සඤ්ඤා උපනිස්සයා සුඛසහගතෙන විනේන දුතං දෙති. දිට්ඨිං ගණනාති. සුඛසහගතං සීලං, පඤ්ඤා, සුඛසහගතං කායවිඤ්ඤාණං උපනිස්සයා සුඛසහගතෙන විනේන දුතං දෙති, නිගමසාතං කරොති. සුඛසහගතා සඤ්ඤා, පඤ්ඤා සුඛසහගතං කායවිඤ්ඤාණං සුඛසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය, සුඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.

සුඛසහගතො ධරෙමා පිතිසහගතස්ස ධරෙමස්ස උපනිස්සය පච්ච. ආරම්භපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො, සුඛසහගතං සඤ්ඤා උපනිස්සයා පිතිසහගතෙන විනේන දුතං දෙති. දිට්ඨිං ගණනාති. සුඛසහගතං සීලං, පඤ්ඤා, සුඛසහගතං කායවිඤ්ඤාණං. උපනිස්සයා පිතිසහගතෙන විනේන දුතං දෙති. නිගමසාතං කරොති. සුඛසහගතා සඤ්ඤා. පඤ්ඤා. සුඛසහගතං කායවිඤ්ඤාණං පිතිසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය, උපනිස්සය පච්චයෙන පච්චයො.

සුඛසහගතො ධරෙමා උපෙක්ඛා සහගතස්ස ධරෙමස්ස උපනිස්සය පච්ච. ආරම්භපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො, සුඛසහගතං සඤ්ඤා උපනිස්සයා උපෙක්ඛාසහගතෙන විනේන දුතං දෙති. අභිඤ්ඤා උපපාදෙති. දිට්ඨිං ගණනාති සුඛසහගතං සීලං, පඤ්ඤා සුඛසහගතං කාය විඤ්ඤාණං උපනිස්සයා උපෙක්ඛා සහගතෙන විනේන දුතං දෙති. නිගමසාතං කරොති. සුඛසහගතා සඤ්ඤා, පඤ්ඤා, සුඛසහගතං කායවිඤ්ඤාණං උපෙක්ඛාසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය, උපනිස්සය පච්චයෙන පච්චයො.

සුඛසහගතො ධරෙමා පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධරෙමස්ස උපනිස්සය පච්ච. ආරම්භපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො. පකතූපනිස්සයො සුඛසහගතං සඤ්ඤා උපනිස්සයා පිති-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සහගතෙන ව සුඛසහගතෙන ව විතෙතන දුතං දෙති. දිට්ඨිං ගණනාති. සුඛසහගතං සීලං, පඤ්ඤාං සුඛසහගතං කායවිඤ්ඤාණං උපනිස්සාය පිතිසහගතෙන ව සුඛසහගතෙන ව විතෙතන දුතං දෙති. නිගමසාතං කරොති. -පෙ- සුඛසහගතා සඤ්ඤා. පඤ්ඤා. සුඛසහගතං කාය-විඤ්ඤාණං පිතිසහගතාය ව සුඛසහගතාය ව සඤ්ඤාය, පඤ්ඤාය. උපනිස්සය පච්චයෙන පච්චයො.

උපෙක්ඛා සහගතො ධම්මො උපෙක්ඛා සහගතස්ස ධම්මස්ස උප-නිස්සය පච්ච. ආරම්භණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුප-නිස්සයො. පකතුපනිස්සයො උපෙක්ඛාසහගතං සඤ්ඤා උපනිස්සාය උපෙක්ඛාසහගතෙන විතෙතන දුතං දෙති. අභිඤ්ඤා උපපාදෙති, දිට්ඨිං ගණනාති. උපෙක්ඛාසහගතං සීලං, පඤ්ඤාං උපනිස්සාය උපෙක්ඛා-සහගතෙන විතෙතන දුතං දෙති. නිගමසාතං කරොති. උපෙක්ඛා-සහගතා සඤ්ඤා. පඤ්ඤා උපෙක්ඛා සහගතාය සඤ්ඤාය, පඤ්ඤාය උපනිස්සය පච්ච.

උපෙක්ඛාසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස උපනිස්සය පච්ච. ආරම්භණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො. පකතුපනිස්සයො උපෙක්ඛාසහගතං සඤ්ඤා උපනිස්සාය පිතිසහගතෙන විතෙතන දුතං දෙති. දිට්ඨිං ගණනාති. උපෙක්ඛා සහගතං සීලං, පඤ්ඤාං උපනිස්සාය පිතිසහගතෙන විතෙතන දුතං දෙති. නිගමසාතං කරොති. උපෙක්ඛාසහගතා සඤ්ඤා. පඤ්ඤා පිතිසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය උපනිස්සය පච්චයෙන පච්චයො.

උපෙක්ඛාසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස උපනිස්සය පච්ච, ආරම්භණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො. පකතුපනිස්සයො උපෙක්ඛාසහගතං සඤ්ඤා උපනිස්සාය සුඛසහගතෙන විතෙතන දුතං දෙති, දිට්ඨිං ගණනාති, උපෙක්ඛාසහගතං සීලං, පඤ්ඤාං උපනිස්සාය සුඛසහගතෙන විතෙතන දුතං දෙති, නිගමසාතං කරොති, උපෙක්ඛාසහගතා සඤ්ඤා, පඤ්ඤා සුඛසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය සුඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස උපනිස්සය පච්චයෙන පච්චයො.

උපෙක්ඛාසහගතො ධම්මො පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස උපනිස්සය පච්ච, ආරම්භණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො. පකතුපනිස්සයො උපෙක්ඛාසහගතං සඤ්ඤා උප-නිස්සාය පිතිසහගතෙන ව සුඛසහගතෙන ව විතෙතන දුතං දෙති, දිට්ඨිං ගණනාති, උපෙක්ඛාසහගතං සීලං, පඤ්ඤාං උපනිස්සාය පිති-සහගතෙන ව සුඛසහගතෙන ව විතෙතන දුතං දෙති, නිගමසාතං

කරොති උපෙක්ඛා සහගතා සඤ්ඤා, පඤ්ඤා පිතිසහගතාය ව සුඛසහගතාය ව සඤ්ඤාය. පඤ්ඤාය උපනිස්සාය පච්චයෙන පච්චයො.

පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මා පිතිසහගතස්ස ධම්මස්ස උපනිස්සාය පච්ච, ආරම්භේණුපනිස්සායො, අනන්තරූපනිස්සායො, පකතුපනිස්සායො. පකතුපනිස්සායො පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සඤ්ඤා උපනිස්සාය පිතිසහගතෙන විනේන දනං දෙති, දිට්ඨිං ගණනාති, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සීලං පඤ්ඤා උපනිස්සාය පිතිසහගතෙන විනේන දනං දෙති, නිගමස්සාතං කරොති. පිතිසහගතා ව සුඛසහගතා ව සඤ්ඤා, පඤ්ඤා පිතිසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය උපනිස්සාය පච්චයෙන පච්චයො.

පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මා සුඛසහගතස්ස ධම්මස්ස උපනිස්සාය පච්ච, ආරම්භේණුපනිස්සායො, අනන්තරූපනිස්සායො, පකතුපනිස්සායො. පකතුපනිස්සායො පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සඤ්ඤා උපනිස්සාය සුඛසහගතෙන විනේන දනං දෙති, දිට්ඨිං ගණනාති, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සීලං, පඤ්ඤා උපනිස්සාය සුඛසහගතෙන විනේන දනං දෙති, නිගමස්සාතං කරොති, පිතිසහගතා ව සුඛසහගතා ව සඤ්ඤා, පඤ්ඤා සුඛසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය, සුඛසහගතස්ස කායවිඤ්ඤාණස්ස උපනිස්සාය පච්චයෙන පච්චයො.

පිතිසහගතො සුඛසහගතො ව ධම්මා උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස උපනිස්සාය පච්ච, ආරම්භේණුපනිස්සායො, අනන්තරූපනිස්සායො, පකතුපනිස්සායො. පකතුපනිස්සායො, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සඤ්ඤා උපනිස්සාය උපෙක්ඛාසහගතෙන විනේන දනං දෙති, අභිඤ්ඤා උප්පාදෙති, දිට්ඨිං ගණනාති, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සීලං, පඤ්ඤා උපනිස්සාය උපෙක්ඛාසහගතෙන විනේන දනං දෙති, නිගමස්සාතං කරොති, පිතිසහගතා ව සුඛසහගතා ව සඤ්ඤා, පඤ්ඤා උපෙක්ඛාසහගතාය සඤ්ඤාය, පඤ්ඤාය උපනිස්සාය පච්චයෙන පච්චයො.

පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මා පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස උපනිස්සාය පච්ච. ආරම්භේණුපනිස්සායො, අනන්තරූපනිස්සායො, පකතුපනිස්සායො. පකතුපනිස්සායො පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සඤ්ඤා උපනිස්සාය පිතිසහගතෙන ව සුඛසහගතෙන ව විනේන දනං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා ඤානං උප්පාදෙති, විපස්සනං, මග්ගං, සමාපත්තියං, මානං, දිට්ඨිං ගණනාති, පිතිසහගතඤ්ඤා සුඛසහගතඤ්ඤා සීලං, සුතං, වාගං පඤ්ඤා, රාගං, මොහං, මානං, දිට්ඨිං, පඤ්ඤා උපනිස්සාය පිතිසහගතෙන ව සුඛසහගතෙන ව විනේන දනං දෙති,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

සිලං සමාදියති, උපොසථකමං කරොති, පිතිසහගතං සුඛසහගතං ඛානං, විපස්සනං, මග්ගං සමාපන්නං උප්පාදෙති පිතිසහගතෙන ච සුඛසහගතෙන ච විනේන අදින්නං ආදියති, මුසා භණ්ති, පිසුණං භණ්ති, සමමං පලපති සන්ධිං ඡිද්දති, නිලොපාසං හරති, එකාගාරිකං කරොති, පරිපඤ්ඤා නිවඤ්ඤා, පරදුරං ගව්ඡති, ගාමසානං කරොති, නිගමසානං කරොති, පිතිසහගතා ච සුඛසහගතා ච සඤ්ඤා, පඤ්ඤා පිතිසහගතාය ච සුඛසහගතාය ච සඤ්ඤාය, පඤ්ඤාය උපනිස්සය පව්වයෙන පව්වයො.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස ආසෙවනපව්වයෙන පව්වයො, පුරිමා පුරිමා පිතිසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං පිතිසහගතානං ඛන්ධානං ආසෙවනපව්ව, පිතිසහගතං අනුලොමං පිතිසහගතස්ස ගොත්‍රභුක්ඛං, අනුලොමං වොදනස්ස, ගොත්‍රභු මග්ගස්ස, වොදනං මග්ගස්ස ආසෙවනපව්ව, පිතිසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස ආසෙවනපව්ව, පුරිමා පුරිමා පිතිසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං සුඛසහගතානං ඛන්ධානං ආසෙවනපව්ව, පිතිසහගතං අනුලොමං සුඛසහගතස්ස ගොත්‍රභුක්ඛං ආසෙවනපව්ව, පිතිසහගතං අනුලොමං සුඛසහගතස්ස වොදනස්ස ආසෙවනපව්ව, පිතිසහගතං ගොත්‍රභු සුඛසහගතස්ස මග්ගස්ස, පිතිසහගතං වොදනං සුඛසහගතස්ස මග්ගස්ස ආසෙවනපව්වයෙන පව්වයො.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස ආසෙවනපව්ව, පුරිමා පුරිමා පිතිසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං පිතිසහගතානං සුඛසහගතානං ඛන්ධානං ආසෙවනපව්ව, (සංඛින්නං.) පිතිසහගතං වොදනං පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස ආසෙවනපව්ව, සුඛසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස පිතිසහගතස්ස ධම්මස්ස, පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස ආසෙවන පව්වයෙන පව්වයො. (සංඛින්නං.) (පිතිනායං පස්සිකා කාතබ්බං.)

උපෙක්ඛාසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස ආසෙවන පව්ව, පුරිමා පුරිමා උපෙක්ඛාසහගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං උපෙක්ඛාසහගතානං ඛන්ධානං, උපෙක්ඛාසහගතං වොදනං, උපෙක්ඛාසහගතස්ස මග්ගස්ස ආසෙවනපව්ව, පිතිසහගතො ච සුඛසහගතො ච ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස, සුඛසහගතස්ස ධම්මස්ස, පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස ආසෙවනපව්ව, පුරිමා පුරිමා පිතිසහගතා ච සුඛසහගතා ච ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං පිතිසහගතානං සුඛසහගතානං ඛන්ධානං ආසෙවනපව්ව, (සංඛින්නං.) පිතිසහගතං සුඛසහගතං වොදනං පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච මග්ගස්ස ආසෙවනපව්වයෙන පව්වයො.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස කල්පපච්චයෙන පව්වයො. සහජාතා නානාචේකා, - සහජාතා පිතිසහගතා වෙනනා සම්පයුක්තකානං ඛෙය්වානං කල්ප පච්ච. පටිසන්ධිකම්මේණ, පිතිසහගතා වෙනනා සම්පයුක්තකානං ඛෙය්වානං කල්පපච්ච, නානාචේකා පිතිසහගතා වෙනනා විපාකානං පිතිසහගතානං ඛෙය්වානං කල්ප පච්ච, පිතිසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස කල්පපච්ච, සහජාතා, නානාචේකා, සහජාතා පිතිසහගතා වෙනනා සම්පයුක්තකානං සුඛසහගතානං ඛෙය්වානං කල්පපච්ච. පටිසන්ධිකම්මේණ පිතිසහගතා වෙනනා සම්පයුක්තකානං සුඛසහගතානං ඛෙය්වානං කල්පපච්ච, නානාචේකා පිතිසහගතා වෙනනා විපාකානං සුඛසහගතානං ඛෙය්වානං කල්පපච්චයෙන පව්වයො.

පිතිසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස කල්පපච්ච, නානාචේකා, පිතිසහගතා වෙනනා විපාකානං උපෙක්ඛාසහගතානං ඛෙය්වානං කල්පපච්ච, පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස කල්පපච්ච. සහජාතා, නානාචේකා - සහජාතා පිතිසහගතා වෙනනා සම්පයුක්තකානං පිතිසහගතානාඤ්ඤා සුඛසහගතානාඤ්ඤා ඛෙය්වානං කල්පපච්ච. පටිසන්ධිකම්මේණ, නානාචේකා පිතිසහගතා වෙනනා විපාකානං පිතිසහගතානාඤ්ඤා සුඛසහගතානාඤ්ඤා ඛෙය්වානං කල්පපච්ච, සුඛසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස. (වත්තාරිපිගණනාති පසස්සිඨා කාතබ්බාති.) උපෙක්ඛාසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස කල්පපච්ච, සහජාතා, නානාචේකා පිතිසහගතස්ස ධම්මස්ස කල්පපච්ච, නානාචේකා සුඛසහගතා ව ධම්මස්ස කල්පපච්ච, නානාචේකා, උපෙක්ඛාසහගතා වෙනනා පිතිසහගතස්ස ව සුඛසහගතස්ස ව ධම්මස්ස කල්පපච්ච, නානාචේකා උපෙක්ඛාසහගතා වෙනනා පිතිසහගතො ව සුඛසහගතො ව ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස, (වත්තාරි කාතබ්බාති, පිතිසහගතං අනුමජ්ජනෙන විහජිතබ්බං.)

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස විපාක පච්චයෙන පව්වයො, පිතිසහගතො විපාකො එකො ඛෙය්වා තිණ්ණන්තං ඛෙය්වානං විපාක පච්ච, දෙව ඛෙය්වා ද්විත්තං ඛෙය්වානං, පටිසන්ධිකම්මේණ පිතිසහගතො එකො ඛෙය්වා තිණ්ණන්තං ඛෙය්වානං, දෙව ඛෙය්වා ද්විත්තං ඛෙය්වානං -පෙ- (යථා පටිච්චාරො හෙතු පට්ඨයෙ, එවං විජාරො-නබ්බා.) දසපක්ඛා.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස ආහාරපච්චයෙන පව්වයො. ඉන්ද්‍රියපච්ච, ක්කානපච්ච, මග්ගපච්ච, සම්පයුක්තපච්ච, අත්ථි

පච්චයෙන පච්චයො, (දස පක්ඛා විඤ්ඤානං,) නත්ති පච්ච, විගත-
පච්ච, නත්ති විගතං ආනන්තර සද්ධිං, අවිගත පච්චයෙන
පච්චයො.

ගෙනුයා දස, ආරම්භණ සොළස, අධිපතියා සොළස, ආනන්තර
සොළස, සමනන්තර සොළස, සහජාතෙ දස, අක්කමසොළස දස,
නික්ඛයෙ දස, උපනික්ඛයෙ සොළස, ආසෙවනෙ දස, කම්ම සොළස,
විපාකෙ දස, ආහාරෙ, ඉන්ද්‍රියෙ, ක්කාතෙ, මග්ගෙ, සම්පයුතො, අත්තියා
දස, නත්තියා සොළස, විගතෙ සොළස, අවිගතෙ දස.

(කුසලතතිකං අනුලොමං අනුමුක්තෙනාන ගණනං.)

අනුලොමං.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස ආරම්භණ පච්ච,
සහජාත පච්ච, උපනික්ඛය පච්ච, කම්ම පච්චයෙන පච්චයො.

පිතිසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස ආරම්භණපච්ච,
සහජාතපච්ච, උපනික්ඛයපච්ච, කම්මපච්චයෙන පච්චයො.

පිතිසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස ආරම්භණ-
පච්ච, උපනික්ඛයපච්ච.

පිතිසහගතො ධම්මො පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච ධම්මස්ස
ආරම්භණපච්ච, සහජාතපච්ච, උපනික්ඛයපච්ච, කම්මපච්ච.

සුඛසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස ආරම්භණපච්ච,
සහජාතපච්ච, උපනික්ඛයපච්ච, කම්මපච්ච, සුඛසහගතො ධම්මො පිති-
සහගතස්ස ධම්මස්ස ආරම්භණපච්ච, සහජාතපච්ච, උපනික්ඛයපච්ච,
කම්මපච්ච, සුඛසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස
ආරම්භණපච්ච, උපනික්ඛයපච්ච, කම්මපච්ච.

සුඛසහගතො ධම්මො පිතිසහගතස්ස ච සුඛසහගතස්ස ච
ධම්මස්ස ආරම්භණපච්ච, සහජාතපච්ච, උපනික්ඛයපච්ච, කම්මපච්ච.

උපෙක්ඛාසහගතො ධම්මො උපෙක්ඛාසහගතස්ස ධම්මස්ස
ආරම්භණපච්ච, සහජාතපච්ච, උපනික්ඛයපච්ච, කම්මපච්ච.

උපෙක්ඛාසහගතො ධම්මො පිතිසහගතස්ස ධම්මස්ස ආරම්භණපච්ච,
උපනික්ඛයපච්ච, කම්මපච්ච.

උපෙක්ඛාසහගතො ධම්මො සුඛසහගතස්ස ධම්මස්ස ආරම්භණ-
පච්ච, උපනික්ඛයපච්ච, කම්මපච්ච.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

උපෙක්ඛාසගතො ධම්මො පීතිසගගනස්ස ච සුඛසගගනස්ස ච ධම්මස්ස ආරම්භපච්ච, උපනිස්සයපච්ච, කම්මපච්ච.

පීතිසගගතො ච සුඛසගගතො ච ධම්මො පීතිසගගනස්ස ධම්මස්ස ආරම්භපච්ච, සහජාතපච්ච, උපනිස්සයපච්ච, කම්මපච්ච.

පීතිසගගතො ච සුඛසගගතො ච ධම්මො සුඛසගගනස්ස ධම්මස්ස ආරම්භපච්ච, සහජාතපච්ච, උපනිස්සයපච්ච, කම්මපච්ච.

පීතිසගගතො ච සුඛසගගතො ච ධම්මො උපෙක්ඛාසගගනස්ස ධම්මස්ස ආරම්භපච්ච, උපනිස්සයපච්ච, කම්මපච්ච.

පීතිසගගතො ච සුඛසගගතො ච ධම්මො පීතිසගගනස්ස ච සුඛසගගනස්ස ච ධම්මස්ස ආරම්භපච්ච, සහජාතපච්ච, උපනිස්සයපච්ච, කම්මපච්චයෙන පච්චයො.

න හෙතුයා සොළස. න ආරම්භේ, න අධිපතියා, න අනන්තරේ, න සමන්තන්තරේ, න සහජාතේ, න අසංසාරමංසෙ, න නිස්සයේ, න උපනිස්සයේ, න පුරෙජාතේ, න පච්ඡාජාතේ, න ආසෙවනේ, න කම්මේ, න විපාකේ, න ආහාරේ, න ඉන්ද්‍රියේ, න ඥානේ, න මග්ගේ, න සම්පයුක්තේ, න විප්පයුක්තේ, නො අත්තියා, නො නත්තියා, නො විගතේ, නො අවිගතේ, සංඛ්ඤා සොළස.

(පච්චනියං අනුමජ්ජනෙන ගණෙනධං.)

පච්චනියං.

හෙතු පච්චයා න ආරම්භේ දස, න අධිපතියා දස, න අනන්තරේ, න සමන්තන්තරේ, න උපනිස්සයේ, න පුරෙජාතේ, න පච්ඡාජාතේ, න ආසෙවනේ, න කම්මේ, න විපාකේ, න ආහාරේ, න ඉන්ද්‍රියේ, න ඥානේ, න මග්ගේ, න විප්පයුක්තේ, නො නත්තියා, නො විගතේ, සංඛ්ඤා දස.

(අනුලොම පච්චනියං අනුමජ්ජනෙන ගණෙනධං.)

අනුලොම පච්චනියං.

න හෙතුයා ආරම්භණ සොළස, අධිපතියා, අනන්තරෙ, සම-
නන්තරෙ සොළස, සහජාතෙ දස, අසාද්ධමණෙ දස, නිසසයෙ දස,
උපනිසසයෙ සොළස, ආසෙවනෙ දස, කමෙම සොළස, විපාකෙ
දස, ආහාරෙ දස, ඉන්ද්‍රියෙ දස, ක්කාමන දස, මග්ගෙ දස, සමුප-
යුක්තෙ දස, අකීයා දස, නකීයා සොළස, විගතෙ සොළස,
අවිගතෙ දස.

(පච්චතියානුලොමං අනුමජ්ජානන ගණෙනබ්බං.)

පච්චතියානුලොමං.

පීතිතතිකං නිට්ඨිතං.

8. දසසන්නතිකං

දසසන්නෙන පහාතබ්බං ධම්මං පටිච්ච දසසන්නෙන පහාතබ්බො
ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා. දසසන්නෙන පහාතබ්බං එකං බන්ධං
පටිච්ච තයො බන්ධා, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා, දසසන්නෙන
පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දසසන්නෙන න භාවනාය පහාතබ්බො
ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා. දසසන්නෙන පහාතබ්බං බන්ධෙ
පටිච්ච විතසමුට්ඨානං රූපං.

දසසන්නෙන පහාතබ්බං ධම්මං පටිච්ච දසසන්නෙන පහාතබ්බො ව
නෙව දසසන්නෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො උප්පජ්ජති
හෙතු පච්චයා. දසසන්නෙන පහාතබ්බං එකං බන්ධං පටිච්ච තයො
බන්ධා, විතසමුට්ඨානාක්ඛි රූපං, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා,
විතසමුට්ඨානාක්ඛි රූපං. භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච භාවනාය
පහාතබ්බො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, භාවනාය පහාතබ්බං
එකං බන්ධං පටිච්ච තයො බන්ධා, දෙව බන්ධෙ පටිච්ච දෙව බන්ධා.

භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දසසන්නෙන න භාවනාය
පහාතබ්බො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, භාවනාය පහාතබ්බං
බන්ධෙ පටිච්ච විතසමුට්ඨානං රූපං, භාවනාය පහාතබ්බං ධම්මං
පටිච්ච භාවනාය පහාතබ්බො ව නෙව දසසන්නෙන න භාවනාය
පහාතබ්බො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, භාවනාය පහාතබ්බං
එකං බන්ධං පටිච්ච තයො බන්ධා, විතසමුට්ඨානාක්ඛි රූපං, දෙව
බන්ධෙ පටිච්ච දෙව බන්ධා විතසමුට්ඨානාක්ඛි රූපං.

නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ඣති හෙතුපච්චයා, නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා විභ්ඤ්ඤාසම්මුඛානානං රූපං, දො ඛණ්ඩං පටිච්ච දො ඛණ්ඩා විභ්ඤ්ඤාසම්මුඛානානානං රූපං, පටිසන්ධිකම්මණෙ නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා කට්ඨනා ව රූපං, දො ඛණ්ඩං පටිච්ච දො ඛණ්ඩා කට්ඨනා ව රූපං. ඛණ්ඩං පටිච්ච වක්ඛුං, වක්ඛුං පටිච්ච ඛණ්ඩා, එකං මහාභුතං පටිච්ච තයො මහාභුතා, දො මහාභුතෙ පටිච්ච දො මහාභුතා, මහාභුතෙ පටිච්ච විභ්ඤ්ඤාසම්මුඛානං රූපං කට්ඨනාරූපං උපාදරූපං.

දසසනෙන පහාතබ්බං නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ඣති හෙතුපච්චයා, දසසනෙන න පහාතබ්බං ඛණ්ඩං ව මහාභුතෙ ව පටිච්ච විභ්ඤ්ඤාසම්මුඛානං රූපං, භාවනාය පහාතබ්බං නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ඣති හෙතුපච්චයා, භාවනාය පහාතබ්බං ඛණ්ඩං ව මහාභුතෙ ව පටිච්ච විභ්ඤ්ඤාසම්මුඛානං රූපං.

දසසනෙන පහාතබ්බං ධම්මං පටිච්ච දසසනෙන පහාතබ්බං ධම්මො උප්පජ්ඣති ආරම්භපච්චයා, දසසනෙන පහාතබ්බං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා, දො ඛණ්ඩං පටිච්ච දො ඛණ්ඩා, භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ඣති ආරම්භපච්චයා, භාවනාය පහාතබ්බං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා, දො ඛණ්ඩං පටිච්ච දො ඛණ්ඩා, නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ඣති ආරම්භපච්චයා, නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා, දො ඛණ්ඩං පටිච්ච දො ඛණ්ඩා, පටිසන්ධිකම්මණෙ නෙව දසසනෙන න භාවනාය පහාතබ්බං එකං ඛණ්ඩං පටිච්ච තයො ඛණ්ඩා, දො ඛණ්ඩං පටිච්ච දො ඛණ්ඩා, වක්ඛුං පටිච්ච ඛණ්ඩා.

දසසනෙන පහාතබ්බං ධම්මං පටිච්ච දසසනෙන පහාතබ්බං ධම්මො උප්පජ්ඣති අධිපතිපච්චයා, තීණි, භාවනාය පහාතබ්බං ධම්මං

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පට්ඨි භාවනාය පහාතබ්බො ධර්මො උපපජ්ඣති අධිපතිපට්ඨයා. තීණි, නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං ධර්මං පට්ඨි නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බො ධර්මො උපපජ්ඣති අධිපති-පට්ඨයා, නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං එකං ඛන්ධං පට්ඨි තයො ඛන්ධා වික්ඛසමුට්ඨානං රූපං, දෙව ඛන්ධං පට්ඨි දෙව ඛන්ධා වික්ඛසමුට්ඨානං රූපං, එකං මහාභූතං පට්ඨි තයො මහාභූතා, දෙව මහාභූතෙ පට්ඨි දෙව මහාභූතා, මහාභූතෙ පට්ඨි වික්ඛසමුට්ඨානං රූපං, උපාද රූපං.

දසසන්නිකං පහාතබ්බං නෙව දසසන්නිකං න භාවනාය පහා-තබ්බං ධර්මං පට්ඨි නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං ධර්මො උපපජ්ඣති අධිපතිපට්ඨයා, දසසන්නිකං පහාතබ්බං ඛන්ධං ව මහාභූතෙ ව පට්ඨි වික්ඛසමුට්ඨානං රූපං, භාවනාය පහාතබ්බං නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං ධර්මං පට්ඨි නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බො ධර්මො උපපජ්ඣති අධිපතිපට්ඨයා, භාවනාය පහාතබ්බං ඛන්ධං ව මහාභූතෙ ව පට්ඨි වික්ඛසමුට්ඨානං රූපං.

දසසන්නිකං පහාතබ්බං ධර්මං පට්ඨි දසසන්නිකං පහාතබ්බො ධර්මො උපපජ්ඣති අනන්තරපට්ඨයා, සමන්තන්තරපට්ඨයා, ආරම්භ සද්ධි.

දසසන්නිකං පහාතබ්බං ධර්මං පට්ඨි දසසන්නිකං පහාතබ්බො ධර්මො උපපජ්ඣති සහජාතපට්ඨයා. තීණි, භාවනාය. - තීණි, නෙව දසසන්නිකං, -පෙ- එකං මහාභූතං පට්ඨි. - බාහිරං ආභාරසමුට්ඨානං. - උතුසමුට්ඨානං, අසංකල්පිතානං එකං මහාභූතං, - දසසන්නිකං පහා-තබ්බං නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං ධර්මං පට්ඨි නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බො ධර්මො උපපජ්ඣති සහජාතපට්ඨයා, දසසන්නිකං පහාතබ්බං ඛන්ධං ව මහාභූතෙ ව පට්ඨි වික්ඛසමුට්ඨානං රූපං. - භාවනාය පහාතබ්බං නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං ධර්මං පට්ඨි නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බො ධර්මො උපපජ්ඣති සහජාතපට්ඨයා, භාවනාය පහාතබ්බං ඛන්ධං ව මහාභූතෙ ව පට්ඨි වික්ඛසමුට්ඨානං රූපං.

දසසන්නිකං පහාතබ්බං ධර්මං පට්ඨි දසසන්නිකං පහාතබ්බො ධර්මො උපපජ්ඣති අසංකල්පිතානං, එකං, භාවනාය පහාතබ්බං. - එකං. නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං ධර්මං පට්ඨි නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බො ධර්මො උපපජ්ඣති අසංකල්පිතානං, නෙව දසසන්නිකං න භාවනාය පහාතබ්බං එකං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

බන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා, පටිසන්ධිකතං නෙව දස්සනෙන න භාවනාය පහානබ්බං එකං ඛන්ධං පටිච්ච නයො බන්ධා, දො බන්ධෙ පටිච්ච දො බන්ධා, බන්ධෙ පටිච්ච වත්ථු, වත්ථුං පටිච්ච බන්ධා, එකං මහාභූතං පටිච්ච නයො මහාභූතා, දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා, බාහිරං. ආහාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, අසංඝස්සනානං, දො මහාභූතෙ පටිච්ච දො මහාභූතා.

දස්සනෙන පහානබ්බං ධම්මං පටිච්ච දස්සනෙන පහානබ්බං ධම්මො උපපජ්ඣති නිස්සයපච්චයා, හෙතුපච්චයසද්ධිසං, උපනිස්සය-පච්චයා. තිණි, පුරෙජාතපච්චයා. තිණි, පටිසන්ධි නත්ථි, ආසෙවන පච්චයා, විපාකපටිසන්ධි නත්ථි, කම්මපච්චයා පරිපුණ්ණං, අජ්ඣත්තිකා ව අසංඝස්සනානාඤ්ච, මහාභූතා.

නෙව දස්සනෙන න භාවනාය පහානබ්බං ධම්මං පටිච්ච නෙව දස්සනෙන න භාවනාය පහානබ්බං ධම්මො උපපජ්ඣති විපාකපච්චයා, විපාකං එකං බන්ධං පටිච්ච නයො බන්ධා, විතසමුට්ඨානාඤ්ච රූපං, පටිසන්ධිකතං බන්ධෙ පටිච්ච වත්ථු, වත්ථුං පටිච්ච බන්ධා, එකං මහාභූතං, මහාභූතෙ පටිච්ච විතසමුට්ඨානං රූපං, කට්ඨාරූපං, උපාදරූපං.

දස්සනෙන පහානබ්බං ධම්මං පටිච්ච දස්සනෙන පහානබ්බං ධම්මො උපපජ්ඣති ආහාරපච්චයා. පරිපුණ්ණං, අජ්ඣත්තිකා මහාභූතා ව ආහාර සමුට්ඨානාඤ්ච, ඉන්ද්‍රියපච්චයා කම්මපච්චයසද්ධිසං, ක්කාන පච්චයා, මග්ගපච්චයා, හෙතුපච්චයසද්ධිසං, සමුදයුක්තපච්චයා, ආරම්භණපච්චයසද්ධිසං, විපයුක්තපච්චයා, කුසලතතිකෙ විපයුක්ත-පච්චයසද්ධිසං. අත්ථිපච්චයා සහජාතපච්චයසද්ධිසං නත්ථිපච්චයා -පෙ-විගතපච්චයා, අවිගතපච්චයා.

හෙතුයා නව, ආරම්භණෙ තිණි, අධිපතියා නව, අනන්තරෙ තිණි, සමනානතරෙ තිණි, සහජාතෙ නව, අඤ්ඤමඤ්ඤ තිණි, නිස්සයෙ නව, උපනිස්සයෙ තිණි, පුරෙජාතෙ තිණි, ආසෙවනෙ තිණි, කම්මෙ නව, විපාකෙ එකං, ආහාරෙ නව, ඉන්ද්‍රියෙ නව, ක්කානෙ නව, මග්ගෙ නව, සමුදයුක්තෙ තිණි, විපයුක්තෙ නව, අත්ථියා නව, නත්ථියා තිණි, විගතෙ තිණි, අවිගතෙ නව.

(ඉමානි පදානි අනුමජ්ජනෙන අනුලොමං ගණෙනබ්බං.)

අනුලොමං.

දක්‍ෂයනෙන් පහාතබ්බං ධම්මං. පටිච්ච දක්‍ෂයනෙන් පහාතබ්බො ධම්මො උපපජ්ජති න හෙතුපට්ඨයා, විචිකිල්වාසහගතො ඛණ්ඩො පටිච්ච විචිකිල්වාසහගතො මොහො, භාවනාය පහාතබ්බං ධම්මං. පටිච්ච භාවනාය පහාතබ්බො ධම්මො උපපජ්ජති න හෙතුපට්ඨයා, උද්ධවි සහගතො ඛණ්ඩො පටිච්ච උද්ධවිසහගතො මොහො. නෙව දක්‍ෂයනෙන් න භාවනාය පහාතබ්බං ධම්මං. පටිච්ච නෙව දක්‍ෂයනෙන් න භාවනාය පහාතබ්බො ධම්මො උපපජ්ජති න හෙතුපට්ඨයා, අහෙතුකං නෙව දක්‍ෂයනෙන් න භාවනාය පහාතබ්බං එකං ඛණ්ඩං. පටිච්ච නයො ඛණ්ඩා වික්‍රසමුට්ඨානං රූපං, දේහ ඛණ්ඩො පටිච්ච, අහෙතුක පටිසන්ධි-කම්මෙකං නෙව දක්‍ෂයනෙන් න භාවනාය පහාතබ්බං එකං ඛණ්ඩං. පටිච්ච නයො ඛණ්ඩා කට්ඨනා ව රූපං, දේහ ඛණ්ඩො පටිච්ච දේහ ඛණ්ඩා, ඛණ්ඩො පටිච්ච වක්ඛු, වක්ඛුං. පටිච්ච ඛණ්ඩා, එකං මහාභුතං. පටිච්ච නයො මහාභුතා, මහාභුතෙ පටිච්ච වික්‍රසමුට්ඨානං රූපං, කට්ඨනා රූපං, උපාදරූපං, බාහිරං, ආහාරසමුට්ඨානං, උතුසමුට්ඨානං අසංකල්පකානං එකං මහාභුතං. පටිච්ච නයො මහාභුතා, මහාභුතෙ පටිච්ච කට්ඨනා රූපං උපාදරූපං.

[illegible]

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දස්සනෙන පහාතබ්බං ධම්මං පටිච්ච දස්සනෙන පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න අධිපතිපච්චයා, පරිපුණ්ණං. හෙතුපච්චයසදිසං. න අනන්තරපච්චයා, න සම්මන්තරපච්චයා, න අසංකූලසංකූලපච්චයා, න උපතිස්සයපච්චයා, න පුරෙජාතපච්චයා, අරූපෙ දස්සනෙන පහාතබ්බං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා.

දස්සනෙන පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න පුරෙජාතපච්චයා දස්සනෙන පහාතබ්බෙ ඛන්ධෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං, භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච භාවනාය පහාතබ්බො -පෙ- අරූපෙ භාවනාය පහාතබ්බං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො -පෙ- භාවනාය පහාතබ්බෙ ඛන්ධෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න පුරෙජාත පච්චයා, අරූපෙ නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා, දො, ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බෙ ඛන්ධෙ පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං, පටිසන්ධිකම්මණෙ නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං එකං ඛන්ධං පටිච්ච නයො ඛන්ධා කට්ඨනා ව රූපං, දො ඛන්ධෙ පටිච්ච දො ඛන්ධා කට්ඨනා ව රූපං, ඛන්ධෙ පටිච්ච වක්ඛු, වක්ඛු පටිච්ච ඛන්ධා, එකං මහාභුතං පටිච්ච නයො, -පෙ- බාහිරං ආහාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, අසංකූලසන්තානං එකං මහාභුතං, දස්සනෙන පහාතබ්බංනෙව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බංනෙව ධම්මං පටිච්ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො -පෙ- දස්සනෙන පහාතබ්බෙ ඛන්ධෙ ව මහාභුතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

භාවනාය පහාතබ්බංනෙව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බංනෙව ධම්මං පටිච්ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න පුරෙජාතපච්චයා. භාවනාය පහාතබ්බෙ ව ඛන්ධෙ ව මහාභුතෙ ව පටිච්ච වික්ඛසමුට්ඨානං රූපං.

දස්සනෙන පහාතබ්බං ධම්මං පටිච්ච දස්සනෙන පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න පච්ජාජාතපච්චයා. න ආසෙවනපච්චයා. න කම්මපච්චයා. දස්සනෙන පහාතබ්බෙ ඛන්ධෙ පටිච්ච දස්සනෙන පහාතබ්බො වෙතනා. භාවනාය පහාතබ්බං ධම්මං පටිච්ච භාවනාය

පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න කම්මපච්චයා. භාවනාය පහාතබ්බො ඛණ්ඩ පටිච්ච භාවනාය පහාතබ්බො වෙනනා. නෙවදසසනෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න කම්මපච්චයා. නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ඛණ්ඩ පටිච්ච නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො වෙනනා. බාහිරං, ආහාර සමුද්ධානං උතුසමුද්ධානං, අසංකෘතසත්තානං එකං මහාභූතං.

දසසනෙන පහාතබ්බො ධම්මො පටිච්ච දසසනෙන පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න විපාකපච්චයා. න අධිපතිපච්චයසදිසං. -පෙ- පටිසන්ධි නස්සී.

නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ධම්මො පටිච්ච නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න ආහාරපච්චයා. බාහිරං, උතුසමුද්ධානං, අසංකෘතසත්තානං එකං මහාභූතං, නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො -පෙ- න ඉන්ද්‍රියපච්චයා. බාහිරං, ආහාර සමුද්ධානං, උතුසමුද්ධානං, එකං මහාභූතං අසංකෘතසත්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතීන්ද්‍රියං.

නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ධම්මො. -පෙ- න ක්කානපච්චයා. පඤ්චවිඤ්ඤාණසහගතං එකං ඛණ්ඩං පටිච්ච නයො ඛණ්ඩා. ඥාන ඛණ්ඩ, බාහිරං, ආහාර සමුද්ධානං, උතුසමුද්ධානං, අසංකෘතසත්තානං එකං මහාභූතං නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො, -පෙ- න මග්ගපච්චයා. අහෙතුකං නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො, අහෙතුක පටිසන්ධිකඛණේ එකං මහාභූතං, බාහිරං, ආහාර සමුද්ධානං, උතුසමුද්ධානං අසංකෘතසත්තානං එකං මහාභූතං.

දසසනෙන පහාතබ්බො ධම්මො පටිච්ච නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ඣති න සම්ප්‍රසන්නපච්චයා, න ආරම්භණ සදිසං. දසසනෙන පහාතබ්බො -පෙ- විප්‍රසන්නපච්චයා, අරූපෙ දසසනෙන පහාතබ්බො එකං ඛණ්ඩං පටිච්ච. භාවනාය පහාතබ්බො. -පෙ- න විප්‍රසන්නපච්චයා, අරූපෙ භාවනාය පහාතබ්බො එකං ඛණ්ඩං. නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො න විප්‍රසන්නපච්චයා. අරූපෙ නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො එකං ඛණ්ඩං පටිච්ච බාහිරං, ආහාරසමුද්ධානං, උතුසමුද්ධානං, අසංකෘතසත්තානං. දසසනෙන පහාතබ්බො ධම්මො පටිච්ච නෙව දසසනෙන න භාවනාය. නො නස්සීපච්චයා, නො විගතපච්චයා, නාරම්මණසදිසං.

න හෙතුයා තීණි, න ආරම්භණෙ පඤ්ඤා, න අධිපතියා නව,
න අනන්තරෙ පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න අඤ්ඤාමඤ්ඤා
පඤ්ඤා, න උපනික්ඛයෙ පඤ්ඤා. න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ
නව, න ආසෙවනෙ නව, න කම්මෙ තීණි, න විපාකෙ නව, න
ආභාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං, න ඤානෙ එකං, න මග්ගෙ
එකං, න සම්ප්‍රයුතෙ පඤ්ඤා, න විප්‍රයුතෙ තීණි, නො නත්තියා
පඤ්ඤා, නො විගතෙ පඤ්ඤා, (ඤ්ඤා ගණනබ්බං.)

පච්චතියං.

හෙතුපච්චයා නාරම්භණෙ පඤ්ඤා, නාධිපතියා නව, න අනන්තරෙ
පඤ්ඤා, න සමනන්තරෙ පඤ්ඤා, න අඤ්ඤාමඤ්ඤා පඤ්ඤා, න උප-
නික්ඛයෙ පඤ්ඤා, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ නව, න
ආසෙවනෙ නව, න කම්මෙ තීණි, න විපාකෙ නව, න සම්ප්‍ර-
යුතෙ පඤ්ඤා, න විප්‍රයුතෙ තීණි, නො නත්තියා පඤ්ඤා, නො
විගතෙ පඤ්ඤා, (එවං අනුමජ්ජනෙන ගණනබ්බං.)

අනුලොම පච්චතියං.

න හෙතුපච්චයා ආරම්භණෙ තීණි, අනන්තරෙ තීණි, සම-
නන්තරෙ තීණි, සහජානෙ තීණි, අඤ්ඤාමඤ්ඤා තීණි, නික්ඛයෙ
තීණි, උපනික්ඛයෙ තීණි, පුරෙජානෙ තීණි, ආසෙවනෙ තීණි,
කම්මෙ තීණි, විපාකෙ එකං, ආභාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ඤානෙ
තීණි, මග්ගෙ ඉදං, සම්ප්‍රයුතෙ තීණි, විප්‍රයුතෙ තීණි, අත්තියා
තීණි, නත්තියා තීණි, විගතෙ තීණි, අවිගතෙ තීණි, (එවං අනු-
මජ්ජනෙන ගණනබ්බං.)

පච්චතියානුලොමං.

පට්ඨවාරො.

සහජානවාරො

දස්සනෙන පහානබ්බං ධම්මං සහජානො දස්සනෙන පහානබ්බො
ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා. දස්සනෙන පහානබ්බං එකං ඛණ්ඩං
සහජානා තයො ඛණ්ඩං. ඉදං ඛණ්ඩං සහජානා -පෙ-.

සහජානවාරො පට්ඨවාර සද්දිසො.

දස්සනෙන පහානබ්බං ධම්මං පච්චයා දස්සනෙන පහානබ්බො
ධම්මො උප්පජ්ජති. හෙතුපච්චයා, තීණි. භාවනාය පහානබ්බං ධම්මං
පච්චයා, භාවනාය තීණි.

නෙව දසසතෙන න භාවනාය පහතබ්බං ධර්මං පච්චයා නෙව දසසතෙන න භාවනාය පහතබ්බො ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා. නෙව දසසතෙන න භාවනාය පහතබ්බං එකං බන්ධං පච්චයා තයො බන්ධා, විත්තසමුට්ඨානඤ්ච රූපං. දෙව බන්ධෙ - පටිසන්ධිකබ්බණ්ණෙ නෙව දසසතෙන න භාවනාය පහතබ්බං එකං බන්ධං පච්චයා තයො බන්ධා, කට්ඨනා ව රූපං. දෙව බන්ධෙ පච්චයා දෙව බන්ධා. බන්ධෙ පච්චයා වත්ථු, වත්ථුං පච්චයා බන්ධා, එකං මහාභූතං පච්චයා තයො මහාභූතා, මහාභූතෙ පච්චයා විත්තසමුට්ඨානං රූපං, කට්ඨනා රූපං, උපාද රූපං, වත්ථුං පච්චයා නෙව දසසතෙන න භාවනාය පහතබ්බො බන්ධා.

නෙව දසසතෙන න භාවනාය පහතබ්බං ධර්මං පච්චයා දසසතෙන පහතබ්බො ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා. වත්ථුං පච්චයා දසසතෙන පහතබ්බො බන්ධා. නෙව දසසතෙන න භාවනාය පහතබ්බං ධර්මං පච්චයා භාවනාය පහතබ්බො ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා. වත්ථුං පච්චයා භාවනාය පහතබ්බො බන්ධා. නෙව දසසතෙන න භාවනාය පහතබ්බං ධර්මං පච්චයා දසසතෙන පහතබ්බො ව නෙව දසසතෙන න භාවනාය පහතබ්බො ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා. වත්ථුං පච්චයා දසසතෙන පහතබ්බො බන්ධා, මහාභූතෙ පච්චයා විත්තසමුට්ඨානං රූපං. නෙව දසසතෙන න භාවනාය පහතබ්බං ධර්මං පච්චයා භාවනාය පහතබ්බො ව නෙව දසසතෙන න භාවනාය පහතබ්බො ව ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා, වත්ථුං පච්චයා භාවනාය පහතබ්බො බන්ධා, මහාභූතෙ පච්චයා විත්තසමුට්ඨානං රූපං.

දසසතෙන පහතබ්බඤ්ච නෙව දසසතෙන න භාවනාය පහතබ්බඤ්ච ධර්මං පච්චයා දසසතෙන පහතබ්බො ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා. දසසතෙන පහතබ්බං එකං බන්ධඤ්ච වත්ථුඤ්ච පච්චයා තයො බන්ධා. දෙව බන්ධෙ ව වත්ථුඤ්ච පච්චයා දෙව බන්ධා, දසසතෙන පහතබ්බඤ්ච නෙව දසසතෙන න භාවනාය පහතබ්බඤ්ච ධර්මං පච්චයා නෙව දසසතෙන න භාවනාය පහතබ්බො ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා. දසසතෙන පහතබ්බෙ බන්ධෙ ව මහාභූතෙ ව පච්චයා විත්තසමුට්ඨානං රූපං.

දසසතෙන පහතබ්බඤ්ච නෙව දසසතෙන න භාවනාය පහතබ්බඤ්ච ධර්මං පච්චයා දසසතෙන පහතබ්බො ව නෙව දසසතෙන න භාවනාය පහතබ්බො ව ධර්මො උප්පජ්ජති හෙතුපච්චයා. දසසතෙන පහතබ්බං එකං බන්ධඤ්ච වත්ථුඤ්ච පච්චයා තයො බන්ධා, දෙව බන්ධෙ ව වත්ථුඤ්ච පච්චයා දෙව බන්ධා, දසසතෙන පහතබ්බෙ බන්ධෙ ව මහාභූතෙ ව පච්චයා විත්තසමුට්ඨානං රූපං,

භාවනාය පහාතබ්බඤ්ඤා නෙව දඤ්ඤානෙන -පෙ- තබ්බඤ්ඤා ධම්මං. භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, භාවනාය පහාතබ්බං එකං බන්ධං ව චක්ඛුඤ්ඤා පච්චයා තයො බන්ධා, දො බන්ධෙ ව චක්ඛුඤ්ඤා භාවනාය පහාතබ්බඤ්ඤා නෙව දඤ්ඤානෙන -පෙ- තබ්බඤ්ඤා ධම්මං පච්චයා නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, භාවනාය පහාතබ්බෙ බන්ධෙ ව මහාභුතෙ ව පච්චයා වික්ඛාසමුට්ඨානං රූපං. භාවනාය පහාතබ්බඤ්ඤා නෙව දඤ්ඤානෙන න -පෙ- තබ්බඤ්ඤා ධම්මං පච්චයා. භාවනාය පහාතබ්බො ව නෙව දඤ්ඤානෙන න -පෙ- තබ්බො ව ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා. භාවනාය පහාතබ්බං එකං බන්ධඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා තයො බන්ධා, දො බන්ධෙ ව චක්ඛුඤ්ඤා, භාවනාය පහාතබ්බෙ බන්ධෙ ව මහාභුතෙ ව පච්චයා වික්ඛාසමුට්ඨානං රූපං.

දඤ්ඤානෙන පහාතබ්බං ධම්මං පච්චයා දඤ්ඤානෙන පහාතබ්බො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා. දඤ්ඤානෙන පහාතබ්බං එකං බන්ධං පච්චයා තයො බන්ධා, දො බන්ධෙ, භාවනාය පහාතබ්බං ධම්මං පච්චයා භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා. භාවනාය පහාතබ්බං එකං බන්ධං පච්චයා තයො බන්ධා, නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බං ධම්මං පච්චයා නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා. නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බං එකං බන්ධං පච්චයා තයො බන්ධා, දො බන්ධෙ, පටිසන්ධිකම්මණෙ නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බං එකං බන්ධං පච්චයා තයො බන්ධා, දො බන්ධෙ, චක්ඛුං පච්චයා බන්ධා. චක්ඛායතනං පච්චයා චක්ඛු-විඤ්ඤාණං, කායායතනං පච්චයා කායවිඤ්ඤාණං, චක්ඛුං පච්චයා නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බො බන්ධා, නෙව දඤ්ඤානෙන න -පෙ- තබ්බං ධම්මං පච්චයා දඤ්ඤානෙන න පහාතබ්බො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා, චක්ඛුං පච්චයා දඤ්ඤානෙන පහාතබ්බො බන්ධා, නෙව දඤ්ඤානෙන න -පෙ- තබ්බං ධම්මං පච්චයා භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා. චක්ඛුං පච්චයා භාවනාය පහාතබ්බො බන්ධා.

දඤ්ඤානෙන පහාතබ්බඤ්ඤා නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බඤ්ඤා ධම්මං පච්චයා දඤ්ඤානෙන පහාතබ්බො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා, දඤ්ඤානෙන පහාතබ්බං එකං බන්ධඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා තයො බන්ධා, දො බන්ධෙ ව චක්ඛුඤ්ඤා පච්චයා. භාවනාය පහාතබ්බඤ්ඤා නෙව දඤ්ඤානෙන න භාවනාය පහාතබ්බඤ්ඤා ධම්මං පච්චයා භාවනාය පහාතබ්බො ධම්මො උප්පජ්ජති ආරම්භපච්චයා.

භාවනාය පභාතබ්බං එකං ඛන්ධාඤ්ඤා චක්ඛුඤ්ඤා පච්චයා තයො ඛන්ධා, ඉච්ච ඛන්ධා ච චක්ඛුඤ්ඤා පච්චයා ඉච්ච ඛන්ධා.

දසසතෙන පභාතබ්බං ධම්මං පච්චයා දසසතෙන පභාතබ්බො ධම්මො උපපජ්ජති අධිපතීපච්චයා, පරිපුණ්ණං, පටිසන්ධි නත්ථි. අනන්තරපච්චයා, සමන්තන්තරපච්චයා, ආරම්භසංදිසං, සහජාත පච්චයා, දසසතෙන පභාතබ්බං එකං බන්ධං. තිණි. භාවනාය පභාතබ්බං. තිණි.

තෙව දසසතෙන න භාවනාය පභාතබ්බං ධම්මං පච්චයා තෙව දසසතෙන න භාවනාය පභාතබ්බො ධම්මො උපපජ්ජති සහජාත පච්චයා, තෙව දසසතෙන න භාවනාය පභාතබ්බං එකං බන්ධං පච්චයා තයො බන්ධා, විඤ්ඤාප්පාදනාඤ්ඤා රූපං. ඉච්ච ඛන්ධා පච්චයා ඉච්ච බන්ධා, පටිසන්ධිකම්මෙ ඛන්ධා පච්චයා චක්ඛු. චක්ඛු. පච්චයා බන්ධා, එකං මහාභූතං පච්චයා තයො මහාභූතා, මහාභූතෙ පච්චයා. බාහිරං, ආභාරසම්ප්පාදනං, උත්පාදනං, අසංකල්පනං එකං. චක්ඛායනං පච්චයා චක්ඛුඤ්ඤාණං, කායායනං පච්චයා කායච්ඤ්ඤාණං, චක්ඛු. පච්චයා තෙව දසසතෙන න භාවනාය පභාතබ්බො බන්ධා, තෙව දසසතෙන න භාවනාය පභාතබ්බං ධම්මං පච්චයා දසසතෙන පභාතබ්බො ධම්මො උපපජ්ජති සහජාත පච්චයා, අවසේසා හෙතුපච්චයා සදිසා.

දසසතෙන පභාතබ්බං ධම්මං පච්චයා දසසතෙන පභාතබ්බො ධම්මො උපපජ්ජති අඤ්ඤාමඤ්ඤාපච්චයා, නිස්සයපච්චයා, උපනිස්සය පච්චයා. පුරෙජාතපච්චයා, පටිසන්ධි නත්ථි, ආසෙවනපච්චයා, පටිසන්ධි නත්ථි. විපාකඤ්ඤා, කම්මපච්චයා, විපාකපච්චයා, ආභාරපච්චයා, ඉන්ද්‍රියපච්චයා, ක්කානපච්චයා, මග්ගපච්චයා, සම්ප්පාදනපච්චයා විප්පාදනපච්චයා, අත්ථිපච්චයා, නත්ථිපච්චයා, විගතපච්චයා, අවිගතපච්චයා.

හෙතුයා සත්තරස, ආරම්භණෙ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමන්තන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස අඤ්ඤාමඤ්ඤා සත්ත, නිස්සයෙ සත්තරස, උපනිස්සයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කම්මෙ සත්තරස විපාකෙ එකං, ආභාරෙ සත්තරස, ඉන්ද්‍රියෙ සත්තරස, ක්කානෙ සත්තරස, මග්ගෙ සත්තරස, සම්ප්පාදනෙ සත්ත, විප්පාදනෙ සත්තරස, අත්ථියා සත්තරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස, (එවං ගණෙනබ්බං.)

අනුලොමං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පව්වනියං

දස්සනෙන පහාතබ්බං ධම්මං පව්වයා දස්සනෙන පහාතබ්බං ධම්මො උප්පජ්ජති න හෙතුපව්වයා, විචිකිච්ඡා සහගතෙ ඛෙද්ධි පව්වයා විචිකිච්ඡා සහගතො මොහො, භාවනාය පහාතබ්බං ධම්මං පව්වයා භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ජති න හෙතුපව්වයා, උද්ධව්වසහගතෙ ඛෙද්ධි පව්වයා උද්ධව්ව සහගතො මොහො, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං ධම්මං නෙව දස්සනෙන න -පෙ- තබ්බං ධම්මො උප්පජ්ජති න හෙතුපව්වයා, අහෙතුකං නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං එකං ඛෙද්ධිං පව්වයා තයො ඛෙද්ධිං, විත්තසමුප්පාදානං රූපං, දෙව ඛෙද්ධිං, අහෙතුක පටිසන්ධිකම්මණෙ, ඛෙද්ධි පව්වයා වත්තු, වත්තුං පව්වයා ඛෙද්ධිං, එකං මහාභූතං බාහිරං. ආහාරසමුප්පාදානං, උතුසමුප්පාදානං, අසක්කසන්නානං, චක්ඛායතනං පව්වයා චක්ඛවිඤ්ඤාණං, කායායතනං පව්වයා කායවිඤ්ඤාණං, වත්තුං පව්වයා අහෙතුකා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං ඛෙද්ධිං, නෙව දස්සනෙන න -පෙ- තබ්බං ධම්මං පව්වයා දස්සනෙන පහාතබ්බං ධම්මො න හෙතුපව්වයා, වත්තුං පව්වයා විචිකිච්ඡාසහගතො මොහො, නෙව දස්සනෙන න -පෙ- තබ්බං ධම්මං භාවනාය පහාතබ්බං ධම්මො න හෙතුපව්වයා, වත්තුං පව්වයා උද්ධව්වසහගතො මොහො. දස්සනෙන පහාතබ්බං නෙව දස්සනෙන න -පෙ- තබ්බං ධම්මං දස්සනෙන පහාතබ්බං ධම්මො න හෙතුපව්වයා, විචිකිච්ඡාසහගතෙ ඛෙද්ධි ව වත්තුකම්ම පව්වයා විචිකිච්ඡාසහගතො මොහො.

භාවනාය පහාතබ්බං නෙව දස්සනෙන න -පෙ- තබ්බං ධම්මං, භාවනාය පහාතබ්බං ධම්මො, න හෙතුපව්වයා, උද්ධව්වසහගතෙ ඛෙද්ධි ව වත්තුකම්ම පව්වයා උද්ධව්වසහගතො මොහො.

දස්සනෙන පහාතබ්බං ධම්මං පව්වයා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ජති න ආරම්භපව්වයා දස්සනෙන පහාතබ්බං ඛෙද්ධි පව්වයා විත්තසමුප්පාදානං රූපං, භාවනාය පහාතබ්බං ධම්මං පව්වයා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං ධම්මො උප්පජ්ජති න ආරම්භපව්වයා, භාවනාය පහාතබ්බං ඛෙද්ධි පව්වයා විත්තසමුප්පාදානං රූපං, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං නෙව දස්සනෙන න -පෙ- තබ්බං ධම්මො, න ආරම්භපව්වයා, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං ඛෙද්ධි පව්වයා විත්තසමුප්පාදානං රූපං, පටිසන්ධිකම්මණෙ නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං ඛෙද්ධි පව්වයා කප්පනා රූපං, ඛෙද්ධි පව්වයා වත්තු, එකං මහාභූතං පව්වයා, බාහිරං ආහාරසමු-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

ට්ඨානං, උතුසමුට්ඨානං, අසක්කසක්කානං -පෙ- දක්ෂනෙන පභාත-
බ්බස්සි නෙව දක්ෂනෙන න -පෙ- තබ්බො ධම්මො, න ආරම්භෙ
පච්චයා, දක්ෂනෙන පභාතබ්බෙ බ්බෙඨි ව මහාභූතෙ ව පච්චයා
වික්ඛසමුට්ඨානං රූපං, භාවනාය පභාතබ්බස්සි නෙව දක්ෂනෙන න
භාවනාය -පෙ- තබ්බස්සි ධම්මං, නෙව දක්ෂනෙන න -පෙ- තබ්බො
ධම්මො, න ආරම්භෙපච්චයා, භාවනාය පභාතබ්බෙ බ්බෙඨි ව මහා
භූතෙ ව පච්චයා වික්ඛසමුට්ඨානං රූපං.

දක්ෂනෙන පභාතබ්බං ධම්මං පච්චයා දක්ෂනෙන පභාතබ්බො
ධම්මො උපපජ්ජති න අධිපතිපච්චයා සහජාතසද්දිසං, න අනන්තර
පච්චයා, න සමන්තනිරුපච්චයා, න අක්කමක්කපච්චයා, න උප-
නිස්සය පච්චයා, දක්ෂනෙන පභාතබ්බං ධම්මං පච්චයා දක්ෂනෙන
පභාතබ්බො ධම්මො. උපපජ්ජති න පුරෙජාතපච්චයා, අරූපෙ දක්ෂ-
නෙන පභාතබ්බං එකං බ්බෙඨි පච්චයා, දක්ෂනෙන පභාතබ්බං
ධම්මං පච්චයා නෙව දක්ෂනෙන -පෙ- තබ්බො ධම්මො උපපජ්ජති
න පුරෙජාතපච්චයා, දක්ෂනෙන පභාතබ්බෙ බ්බෙඨි පච්චයා වික්ඛ-
සමුට්ඨානං රූපං, භාවනාය පභාතබ්බං ධම්මං පච්චයා භාවනාය
පභාතබ්බො ධම්මො, න පුරෙජාතපච්චයා, අරූපෙ භාවනාය
පභාතබ්බං එකං, භාවනාය පභාතබ්බං ධම්මං, නෙව දක්ෂනෙන න
-පෙ- තබ්බො ධම්මො න පුරෙජාතපච්චයා, භාවනාය පභාතබ්බෙ
බ්බෙඨි පච්චයා වික්ඛසමුට්ඨානං රූපං, නෙව දක්ෂනෙන න -පෙ-
තබ්බං ධම්මං නෙවදක්ෂනෙන න -පෙ- තබ්බො ධම්මො න පුරෙජාත-
පච්චයා, අරූපෙ නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බං එකං බ්බෙඨි.
පච්චයා තයො බ්බෙඨි, නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බෙ බ්බෙඨි
පච්චයා වික්ඛසමුට්ඨානං රූපං, පටිසන්ධිකම්මෙ, බ්බෙඨි පච්චයා කට්ඨනා
රූපං. බ්බෙඨි පච්චයා වත්ථි, වත්ථි පච්චයා බ්බෙඨි, එකං මහාභූතං,
බාහිරං, ආභාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, අසක්කසක්කානං එකං,
දක්ෂනෙන පභාතබ්බස්සි නෙව දක්ෂනෙන න -පෙ- තබ්බස්සි ධම්මං.

නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බො ධම්මො න පුරෙ-
ජාතපච්චයා, දක්ෂනෙන පභාතබ්බෙ බ්බෙඨි ව මහාභූතෙ ව
පච්චයා වික්ඛසමුට්ඨානං රූපං, භාවනාය පභාතබ්බස්සි නෙව දක්ෂ-
නෙන න -පෙ- තබ්බස්සි ධම්මං නෙව දක්ෂනෙන න -පෙ-
තබ්බො ධම්මො න පුරෙජාත පච්චයා, භාවනාය පභාතබ්බෙ බ්බෙඨි ව
මහාභූතෙ ව පච්චයා වික්ඛසමුට්ඨානං රූපං.

දක්ෂනෙන පභාතබ්බං, -පෙ- න පටිජාතපච්චයා, න ආසෙ-
වනපච්චයා, න කම්මපච්චයා, දක්ෂනෙන පභාතබ්බෙ බ්බෙඨි
පච්චයා දක්ෂනෙන පභාතබ්බො චේතනා, භාවනාය පභාතබ්බං, න

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කම්මපට්ඨියා. භාවනාය පභාතබ්බෙ ඛජෙති පට්ඨියා භාවනාය පභා-
තබ්බා වෙතනා, නෙව දස්සනෙන න -පෙ- තබ්බං, න කම්මපට්ඨියා,
නෙව දස්සනෙන න භාවනාය පභාතබ්බෙ ඛජෙති පට්ඨියා නෙව දස්ස-
නෙන න භාවනාය පභාතබ්බා වෙතනා, බාහිරං, ආහාරසමුට්ඨානං,
උතුසමුට්ඨානං, නෙව දස්සනෙන න භාවනාය පභාතබ්බං, දස්ස-
නෙන පභාතබ්බා ධම්මො, න කම්මපට්ඨියා, වස්මිං පට්ඨියා
දස්සනෙන පභාතබ්බා වෙතනා නෙව දස්සනෙන න -පෙ- තබ්බං,
භාවනාය පභාතබ්බා ධම්මො, න කම්මපට්ඨියා, වස්මිං පට්ඨියා භාව-
නාය පභාතබ්බා වෙතනා, දස්සනෙන පභාතබ්බස්සෙ නෙව දස්ස-
නෙන න -පෙ- තබ්බස්සෙ දස්සනෙන පභාතබ්බා ධම්මො න
කම්මපට්ඨියා, දස්සනෙන පභාතබ්බෙ ඛජෙති ව වස්මිස්සෙ පට්ඨියා
දස්සනෙන පභාතබ්බා වෙතනා, භාවනාය පභාතබ්බස්සෙ නෙව දස්ස-
නෙන න -පෙ- තබ්බස්සෙ භාවනාය පභාතබ්බා ධම්මො, න කම්ම
පට්ඨියා භාවනාය පභාතබ්බෙ ඛජෙති ව වස්මිස්සෙ පට්ඨියා භාවනාය
පභාතබ්බා වෙතනා.

දස්සනෙන පභාතබ්බං ධම්මං පට්ඨියා දස්සනෙන පභාතබ්බා
ධම්මො උපපජ්ජති න විපාක පට්ඨියා, පරිපුණ්ණං, පටිසන්ධි නත්ථි,
න ආහාර පට්ඨියා, බාහිරං, උතු. අසක්කස්සන්තානං, න ඉන්ද්‍රිය
පට්ඨියා. බාහිරං, ආහාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, අසක්කස්සන්තානං
මහාභූතෙ පට්ඨියා, රූපජීවිතින්ද්‍රියං, න ක්කානපට්ඨියා, පඤ්චවිශ්ක-
ණං, බාහිරං, -පෙ- අසක්කස්සන්තානං, න මග්ගපට්ඨියා, අහෙතුකං,
නෙවදස්සනෙන න භාවනාය පභාතබ්බං එකං ඛජං පට්ඨියා තයො
ඛජා විත්තසමුට්ඨානස්සෙ රූපං, අහෙතුක පටිසන්ධිකම්මණෙ, එකං
මහාභූතං, අසක්කස්සන්තානං, න සම්පයුතන පට්ඨියා, න විපයුතන
පට්ඨියා, අරූපෙ දස්සනෙන පභාතබ්බං එකං ඛජං පට්ඨියා, අරූපෙ
භාවනාය පභාතබ්බං එකං ඛජං පට්ඨියා තයො ඛජා, නෙව
දස්සනෙන න භාවනාය පභාතබ්බං ධම්මං පට්ඨියා නෙව දස්සනෙන
න -පෙ- අරූපෙ නෙව දස්සනෙන න භාවනාය පභාතබ්බං එකං
ඛජං පට්ඨියා තයො ඛජා, දෙව ඛජෙති, බාහිරං, ආහාරං, උතු-,
අසක්කස්සන්තානං, නො නත්ථිපට්ඨියා, නො විගතපට්ඨියා.

න හෙතුයා සත්ත, න ආරම්භණෙ පඤ්ඤා, න අධිපතියා සත්ත-
රස, න අනන්තරෙ පඤ්ඤා, න සමන්තන්තරෙ පඤ්ඤා, න අක්කස්ස-
මක්කස්ස පඤ්ඤා, න උපනිස්සයෙ පඤ්ඤා, න පුරෙජාතෙ සත්ත, න
පටිජාජාතෙ සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කම්මෙ සත්ත,
න විපාකෙ සත්තරස, න ආහාරෙ එකං, න ඉන්ද්‍රියෙ එකං න ක්කාන

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

එකං න මග්ගෙ එකං, න සමපයුනෙ පඤ්ච, න විපයුනෙ තීණි,
නො නක්ඛියා පඤ්ච, නො විගතෙ පඤ්ච.

පච්චතියං.

හෙතුපච්චයා න ආරම්භණෙ පඤ්ච, න අධිපතියා සත්තරස,
න අනන්තරෙ පඤ්ච, න සමනන්තරෙ පඤ්ච, න අඤ්ඤමඤ්ඤ
පඤ්ච, න උපනික්ඛයෙ පඤ්ච, න පුරෙජාතෙ සත්ත, න පච්ඡාජාතෙ
සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කමමෙ සත්ත, න විපාකෙ
සත්තරස, න සමපයුනෙ පඤ්ච, න විපයුනෙ තීණි, නො නක්ඛියා
පඤ්ච, නො විගතෙ පඤ්ච.

අනුලොම පච්චතියං.

න හෙතුපච්චයා ආරම්භණෙ සත්ත, අනන්තරෙ සත්ත, සම-
නන්තරෙ සත්ත, සහජාතෙ සත්ත, අඤ්ඤමඤ්ඤ සත්ත, නික්ඛයෙ
සත්ත, උපනික්ඛයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කමමෙ
සත්ත, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කාමනෙ සත්ත,
මග්ගෙ ඡ, සමපයුනෙ සත්ත, විපයුනෙ සත්ත, අක්ඛියා සත්ත,
නක්ඛියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්ත, (එවං ගණෙනධං.)

පච්චතියානුලොම පච්චයවාරො.

(නික්ඛයවාරො පච්චයසදිසො කාතබ්බො.)

දක්ඛනෙන පහාතබ්බං ධම්මං සංසට්ඨා දක්ඛනෙන පහාතබ්බො
ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, දක්ඛනෙන පහාතබ්බං එකං ඛන්ධං
සංසට්ඨා තයො ඛන්ධා, දෙව ඛන්ධෙ සංසට්ඨා දෙව ඛන්ධා, භාව-
නාය පහාතබ්බං ධම්මං සංසට්ඨා භාවනාය පහාතබ්බො ධම්මො
උප්පජ්ජති හෙතු පච්චයා, භාවනාය පහාතබ්බං එකං ඛන්ධං සංසට්ඨා,
නෙව දක්ඛනෙන න භාවනාය පහාතබ්බං ධම්මං සංසට්ඨා නෙව
දක්ඛනෙන න -පෙ- තබ්බො ධම්මො. නෙව දක්ඛනෙන න භාව-
නාය පහාතබ්බං, එකං ඛන්ධං සංසට්ඨා, තයො ඛන්ධා -පෙ- පටි-
සන්ධිකම්මණෙ නෙව දක්ඛනෙන න භාවනාය පහාතබ්බං එකං
ඛන්ධං සංසට්ඨා.

දක්ඛනෙන පහාතබ්බං ධම්මං සංසට්ඨා දක්ඛනෙන පහාතබ්බො
ධම්මො උප්පජ්ජති ආරම්භණපච්චයා (සබ්බානි පද්ධති විතාරෙතබ්බානි,) තීණි.

හෙතුයා තීණි, ආරම්භණෙ තීණි, අධිපතියා තීණි, අනන්තරෙ
තීණි, සමනන්තරෙ තීණි, සහජාතෙ තීණි, අඤ්ඤමඤ්ඤ තීණි,
නික්ඛයෙ තීණි, උපනික්ඛයෙ තීණි, පුරෙජාතෙ තීණි, ආසෙවනෙ
තීණි, විපාකෙ එකං, ආහාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ක්කාමනෙ

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තීණි, මග්ග තීණි, සමපයුනෙත තීණි, විපයුනෙත තීණි, අත්ථියා තීණි, නත්ථියා තීණි, විගතෙ තීණි, අවිගතෙ තීණි.

අනුලොමං.

දස්සනෙන පභාතබ්බං ධම්මං සංසට්ඨො දස්සනෙන පභාතබ්බො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා, විචිකිච්ඡාසහගතෙ ඛන්ධ සංසට්ඨො විචිකිච්චා සහගතො මොහො, භාවනාය පභාතබ්බං ධම්මං සංසට්ඨො භාවනාය පභාතබ්බො ධම්මො උප්පජ්ජති න හෙතු පච්චයා, උද්ධව්වසහගතෙ ඛන්ධ සංසට්ඨො උද්ධව්වසහගතො මොහො, නෙව දස්සනෙන න භාවනාය පභාතබ්බං ධම්මං සංසට්ඨො නෙව දස්සනෙන න භාවනාය පභාතබ්බො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා, අහෙතුකං නෙව දස්සනෙන න භාවනාය පභාතබ්බං එකං ඛන්ධං සංසට්ඨො තයො ඛන්ධා, අහෙතුක පටිසන්ධි-කම්මෙණ.

දස්සනෙන පභාතබ්බං ධම්මං සංසට්ඨො දස්සනෙන පභාතබ්බො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා, න පුරෙජාතපච්චයා, න පච්ඡාජාත පච්චයා, න ආසෙවනපච්චයා, න කම්මෙපච්චයා න විපාක පච්චයා, නෙව දස්සනෙන න භාවනාය -පෙ- න ඤානපච්චයා, පඤ්චවිංශස්සුණං. න මග්ගපච්චයා, අහෙතුකං, නෙව දස්සනෙන න භාවනාය පභාතබ්බො -පෙ- න විපයුක්තපච්චයා, තීණි.

න හෙතුයා තීණි, න අධිපතියා තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කම්මෙ තීණි, න විපාකෙ තීණි, න ඤානෙ එකං, න මග්ග එකං, න විපයුනෙත තීණි.

පච්චතියං.

හෙතුපච්චයා, න අධිපතියා තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කම්මෙ තීණි, න විපාකෙ තීණි, න විපයුනෙත තීණි.

අනුලොම පච්චතියං.

න හෙතුපච්චයා ආරම්භෙණ තීණි, අනන්තරෙ තීණි, සමන්-න්තරෙ තීණි, සහජාතෙ තීණි, අඤ්ඤාමඤ්ඤා තීණි, නිශ්ඝයෙ තීණි, උප නිශ්ඝයෙ තීණි, පුරෙජාතෙ තීණි, ආසෙවනෙ තීණි, කම්මෙ තීණි, විපාකෙ එකං, ආහාරෙ තීණි, ඉන්ද්‍රියෙ තීණි, ඤානෙ තීණි, මග්ග දෙව, සමපයුනෙත තීණි, විපයුනෙත තීණි, අත්ථියා තීණි, නත්ථියා තීණි, විගතෙ තීණි, අවිගතෙ තීණි.

පච්චතියානුලොමං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දක්ෂනෙන පභාතබ්බං ධම්මං සම්පයුක්තො දක්ෂනෙන පභාතබ්බං ධම්මො උපපජ්ජති හෙතුපට්ඨයා (සම්පයුක්තවාරො සංසඨා වාරසද්දෙසා.)

දක්ෂනෙන පභාතබ්බං ධම්මො දක්ෂනෙන පභාතබ්බස්ස ධම්මස්ස හෙතු පට්ඨයෙන පට්ඨයො. දක්ෂනෙන පභාතබ්බං හෙතු, සම්පයුක්තකානං ඛන්ධානං හෙතු පට්ඨයෙන පට්ඨයො. දක්ෂනෙන පභාතබ්බං ධම්මො නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බස්ස ධම්මස්ස හෙතුපට්ඨ -පෙ- දක්ෂනෙන පභාතබ්බං හෙතු, වින්හසමුට්ඨානානං රූපානං හෙතුපට්ඨයෙන පට්ඨයො. දක්ෂනෙන පභාතබ්බං ධම්මො දක්ෂනෙන පභාතබ්බස්ස ච නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බස්ස ච ධම්මස්ස හෙතුපට්ඨයෙන පට්ඨයො, දක්ෂනෙන පභාතබ්බං හෙතු සම්පයුක්තකානං ඛන්ධානං වින්හසමුට්ඨානානාඤ්ච රූපානං.

භාවනාය පභාතබ්බං ධම්මො -පෙ- ධම්මස්ස හෙතුපට්ඨ-. භාවනාය පභාතබ්බං හෙතු සම්පයුක්තකානං ඛන්ධානං හෙතුපට්ඨ. භාවනාය පභාතබ්බං ධම්මො, නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බස්ස. භාවනාය පභාතබ්බං හෙතු වින්හසමුට්ඨානං රූපානං හෙතු පට්ඨ-. භාවනාය පභාතබ්බං ධම්මො භාවනාය පභාතබ්බස්ස ච නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බස්ස ච. භාවනාය පභාතබ්බං හෙතු සම්පයුක්තකානං ඛන්ධානං වින්හසමුට්ඨානානාඤ්ච රූපානං හෙතු පට්ඨ-. නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බං ධම්මො නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බස්ස ච ධම්මස්ස, නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බං හෙතු සම්පයුක්තකානං ඛන්ධානං වින්හසමුට්ඨානානාඤ්ච රූපානං හෙතු පට්ඨ-. පටිසන්ධිකම්මෙණ නෙව දක්ෂනෙන න භාවනාය පභාතබ්බං හෙතු සම්පයුක්තකානං ඛන්ධානං කට්ඨනා ච රූපානං හෙතුපට්ඨ-.

දක්ෂනෙන පභාතබ්බං ධම්මො දක්ෂනෙන පභාතබ්බස්ස ධම්මස්ස ආරම්භෙණ පට්ඨ-. දක්ෂනෙන පභාතබ්බං රූපං අස්සාදෙති අභිනාදුති, කං ආරබ්භ දක්ෂනෙන පභාතබ්බං රාගො උපපජ්ජති. දිට්ඨි උපපජ්ජති, විචිකිට්ඨා උපපජ්ජති, දක්ෂනෙන පභාතබ්බං දෙමනස්සං උපපජ්ජති. දිට්ඨිං අස්සාදෙති, අභිනාදුති, කං ආරබ්භ දක්ෂනෙන පභාතබ්බං රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිට්ඨා උපපජ්ජති, දක්ෂනෙන පභාතබ්බං දෙමනස්සං උපපජ්ජති, විචිකිට්ඨං ආරබ්භ විචිකිට්ඨා උපපජ්ජති. දිට්ඨි උපපජ්ජති, දක්ෂනෙන පභාතබ්බං දෙමනස්සං උපපජ්ජති, දක්ෂනෙන පභාතබ්බං දෙමනස්සං ආරබ්භ දක්ෂනෙන පභාතබ්බං දෙමනස්සං උපපජ්ජති, විචිකිට්ඨා උපපජ්ජති.

දස්සනෙන පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භෙණ පට්ඨං. අරියා දස්සනෙන න පහාතබ්බෙ පභීනෙ කිලෙසෙ පට්ඨවෙකකන්ති. පුබ්බෙ සමුද්ඵ්ථෙණෙණ කිලෙසෙ ජානන්ති. දස්සනෙන පහාතබ්බෙ බන්ධෙ අනිට්ඨතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. වෙතොපරියක්ඛණෙන දස්සනෙන පහාතබ්බවිත්තසමඬ්ඛිස්ස විදුහං ජානන්ති. දස්සනෙන පහාතබ්බො බන්ධා, වෙතොපරියක්ඛණස්ස, පුබ්බෙතිවාසානුස්සතික්ඛණස්ස, යථාකම්මපගක්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස, ආවජ්ජනාය ආරම්භෙණ පට්ඨං. භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ආරම්භෙණ පට්ඨං. භාවනාය පහාතබ්බං රාගං අස්සාදෙති, අභිනිජුති, තං ආරඤ්ඤා භාවනාය පහාතබ්බො රාගො උප්පජ්ජති. උද්ධවං උප්පජ්ජති, භාවනාය පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති. උද්ධවං ආරඤ්ඤා උද්ධවං උප්පජ්ජති. භාවනාය පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති, භාවනාය පහාතබ්බං දෙමනස්සං ආරඤ්ඤා භාවනාය පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති, උද්ධවං උප්පජ්ජති, භාවනාය පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භෙණ පට්ඨං. භාවනාය පහාතබ්බං රාගං අස්සාදෙති, අභිනිජුති, තං ආරඤ්ඤා දස්සනෙන පහාතබ්බො රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති. දස්සනෙන පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති. උද්ධවං ආරඤ්ඤා දිට්ඨි උප්පජ්ජති. විචිකිච්ඡා උප්පජ්ජති දස්සනෙන පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති, භාවනාය පහාතබ්බං දෙමනස්සං ආරඤ්ඤා දස්සනෙන පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති.

භාවනාය පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ආරම්භෙණ පට්ඨං. අරියා භාවනාය පහාතබ්බං පභීනං කිලෙසං පට්ඨවෙකකන්ති. වික්ඛම්භතං කිලෙසං පට්ඨවෙකකන්ති. පුබ්බෙ සමුද්ඵ්ථෙණෙණ භාවනාය පහාතබ්බෙ බන්ධෙ අනිට්ඨතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. වෙතොපරියක්ඛණෙන භාවනාය පහාතබ්බවිත්තසමඬ්ඛිස්ස විත්තං ජානන්ති භාවනාය පහාතබ්බො බන්ධා වෙතොපරියක්ඛණස්ස, පුබ්බෙතිවාසානුස්සතික්ඛණස්ස, යථාකම්මපගක්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස, ආවජ්ජනාය ආරම්භෙණ පට්ඨං.

නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භෙණ පට්ඨං. දනං දන්තා, සීලං සමාදිසිත්වා, උපොසථකම්මං කත්වා, තං පට්ඨවෙකකන්ති. පුබ්බෙ සුචිණ්ණානි පට්ඨවෙකකන්ති. කුමාරා වුට්ඨිහිත්වා කුමාරං පට්ඨවෙකකන්ති. අරියා මග්ගා වුට්ඨිහිත්වා මග්ගං පට්ඨවෙකකන්ති, නිබ්බානං පට්ඨවෙකකන්ති, නිබ්බානං ගොත්රභුස්ස, වොදනස්ස

මග්ගස්ස, ඵලස්ස, ආවජ්ජනාය ආරම්භණං පට්ඨං. චක්ඛුං අනිච්චතො දුක්ඛ-
තො අනත්තතො විපස්සති, යොනං, සානං, ජිව්හං, කායං, රූපෙ, සංදේ,
ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, චක්ඛුං. නෙව දසසන්නෙ න -පෙ-
බ්බෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති, දිබ්බෙන චක්ඛුනා
රූපං පස්සති. දිබ්බායසොතධාතුයා සංගං. වෙතොපරියක්ඛණෙන
නෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බවිත්තසමධිස්ස විත්තං
ජානති. ආකාසානඤ්ඤායතනං විඤ්ඤාණඤ්ඤායතනස්ස, ආකිඤ්ඤාණ-
යතනං නෙවස්ඤ්ඤානාසඤ්ඤායතනස්ස, රූපායතනං චක්ඛුවිඤ්ඤාණස්ස
ආරම්භණං පට්ඨං. ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස, ආරම්භණං
පට්ඨං. නෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බා බ්බො ඉද්ධිවිධ-
ක්ඛණස්ස, වෙතොපරියක්ඛණස්ස, පුබ්බෙනිවාසානුස්සතික්ඛණස්ස, යථා-
කම්මපගක්ඛණස්ස, අනාගතංසක්ඛණස්ස, ආවජ්ජනාය ආරම්භණං පට්ඨං.

නෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බා ධම්මො දසසන්නෙ
පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භණං පට්ඨං. දනං දන්තා, සීලං සමාදිසිත්තා,
උපොසථකම්මං කත්වා තං අස්සාදෙති, අභිනාදෙති, තං ආරබ්භ
දසසන්නෙ පහාතබ්බා රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති විචිකිච්ඡා
උපපජ්ජති, දසසන්නෙ පහාතබ්බා දෙමනස්සං උපපජ්ජති. පුබ්බෙ
සුචිණ්ණානි පට්ඨවෙකුති කුමානා වුට්ඨාහිත්වා කුමානං අස්සාදෙති. තං
ආරබ්භ දසසන්නෙ පහාතබ්බා රාගො, දිට්ඨි, විචිකිච්ඡා: කුමානෙ
පරිභිනෙ විපට්ඨසාරිස්ස දසසන්නෙ පහාතබ්බා දෙමනස්සං උපපජ්ජති.
චක්ඛුං අස්සාදෙති, අභිනාදෙති, යොනං, සානං, ජිව්හං, කායං රූපෙ,
සංදේ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, චක්ඛුං. නෙව දසසන්නෙ න
භාවනාය පහාතබ්බෙ බ්බෙ අස්සාදෙති, අභිනාදෙති, තං ආරබ්භ
දසසන්නෙ පහාතබ්බා රාගො, දිට්ඨි, විචිකිච්ඡා, නෙව දසසන්නෙ
න භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස
ආරම්භණං පට්ඨං. දනං දන්තා, සීලං සමාදිසිත්තා, උපොසථකම්මං
කත්වා, තං අස්සාදෙති, අභිනාදෙති, තං ආරබ්භ රාගො උපපජ්ජති.
උද්ධවං උපපජ්ජති, භාවනාය පහාතබ්බං දෙමනස්සං උපපජ්ජති.
පුබ්බෙ සුචිණ්ණානි කුමානා වුට්ඨාහිත්වා, චක්ඛුං චක්ඛුං. නෙව
දසසන්නෙ න භාවනාය පහාතබ්බෙ බ්බෙ අස්සාදෙති, තං ආරබ්භ
භාවනාය පහාතබ්බො රාගො උපපජ්ජති, උද්ධවං උපපජ්ජති, භාවනාය
පහාතබ්බං දෙමනස්සං උපපජ්ජති.

දසසන්නෙ පහාතබ්බො ධම්මො දසසන්නෙ පහාතබ්බස්ස ධම්මස්ස
අධිපතිපට්ඨං. ආරම්භණාධිපති, සහජාතාධිපති, - ආරම්භණාධිපති
දසසන්නෙ පහාතබ්බං රාගං ගරුං කත්වා අස්සාදෙති, අභිනාදෙති. තං
ගරුං කත්වා දසසන්නෙ පහාතබ්බො රාගො උපපජ්ජති, දිට්ඨි
උපපජ්ජති, දිට්ඨිං ගරුං කත්වා අස්සාදෙති, අභිනාදෙති, තං ගරුං

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කථා දක්ෂනෙන් පහතබෙබ්බා රාගො උපපජ්ජති. දිට්ඨි උපපජ්ජති, සහජාතාධිපති දක්ෂනෙන් පහතබබ්බාධිපති සම්පසුඤ්ඤානං ඛන්ධානං අධිපතිපව්ව-.

දක්ෂනෙන් පහතබෙබ්බා ධම්මො නෙව දක්ෂනෙන් න භාවනාය පහතබබ්බස්ස ධම්මස්ස අධිපතිපව්ව-. සහජාතාධිපති දක්ෂනෙන් පහතබබ්බාධිපති වික්ඛසමුට්ඨානානං රූපානං, දක්ෂනෙන් පහතබෙබ්බා ධම්මො දක්ෂනෙන් පහතබබ්බස්ස ව නෙව දක්ෂනෙන් න භාවනාය පහතබබ්බස්ස ව ධම්මස්ස අධිපතිපව්ව-. සහජාතාධිපති දක්ෂනෙන් පහතබබ්බාධිපති සම්පසුඤ්ඤානං ඛන්ධානං වික්ඛ සමුට්ඨානානාඤ්ඤා රූපානං අධිපති පව්ව-.

භාවනාය පහතබෙබ්බා ධම්මො භාවනාය පහතබබ්බස්ස ධම්මස්ස අධිපතිපව්ව-. ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති භාවනාය පහතබබ්බා රාගං ගරුං කථා අස්සාදෙති, අභීනාදෙති, තං ගරුං කථා භාවනාය පහතබෙබ්බා රාගො උපපජ්ජති, සහජාතාධිපති භාවනාය පහතබබ්බාධිපති සම්පසුඤ්ඤානං ඛන්ධානං අධිපතිපව්ව-. භාවනාය පහතබෙබ්බා ධම්මො දක්ෂනෙන් පහතබබ්බස්ස ධම්මස්ස අධිපතිපව්ව-. ආරම්භොධිපති භාවනාය පහතබබ්බා රාගං ගරුං කථා අස්සාදෙති, අභීනාදෙති, තං ගරුං කථා දක්ෂනෙන් පහතබෙබ්බා රාගො උපපජ්ජති දිට්ඨි උපපජ්ජති.

භාවනාය පහතබෙබ්බා ධම්මො නෙව දක්ෂනෙන් න භාවනාය පහතබබ්බස්ස ධම්මස්ස අධිපතිපව්ව-. සහජාතාධිපති භාවනාය පහතබබ්බාධිපති වික්ඛසමුට්ඨානානං රූපානං, භාවනාය පහතබෙබ්බා ධම්මො භාවනාය පහතබබ්බස්ස ව නෙව දක්ෂනෙන් න භාවනාය පහතබබ්බස්ස ව ධම්මස්ස අධිපති පව්ව-. සහජාතාධිපති භාවනාය පහතබබ්බාධිපති සම්පසුඤ්ඤානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ඤා රූපානං. නෙව දක්ෂනෙන් න භාවනාය පහතබෙබ්බා ධම්මො නෙව දක්ෂනෙන් න භාවනාය පහතබබ්බස්ස ධම්මස්ස අධිපති පව්ව-, ආරම්භොධිපති, සහජාතාධිපති, ආරම්භොධිපති දනං දන්තා, සීලං සමාදිධිත්තං, උපොසථකම්මං කථා තං ගරුං කථා පව්වෙව්කම්ති. පුබ්බෙ සුචිණ්ණානි ක්කානා වුට්ඨංගිත්තා ක්කානං ගරුං කථා පව්වෙව්කම්ති. අරියා මහතා වුට්ඨංගිත්තා මග්ගං ගරුං කථා පව්වෙව්කම්ති. ඵලං ගරුං කථා පව්වෙව්කම්ති. නිබ්බානං ගරුං කථා පව්වෙව්කම්ති නිබ්බානං ගොත්තභුක්ඛස්ස, වොදනස්ස, මග්ගස්ස, ඵලස්ස, අධිපතිපව්ව-. සහජාතාධිපති නෙව දක්ෂනෙන් න භාවනාය පහතබබ්බාධිපති සම්පසුඤ්ඤානං ඛන්ධානං වික්ඛ සමුට්ඨානානාඤ්ඤා රූපානං අධිපතිපව්ව-. නෙව දක්ෂනෙන් න භාවනාය පහතබෙබ්බා ධම්මො දක්ෂනෙන් පහතබබ්බස්ස ධම්මස්ස අධිපති

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

පව්ව- ආරම්භාධිපති දනං දන්වා, සීලං සමාදිසිත්වා, උපොසථකම්මං කත්වා, තං ගරුං කත්වා අක්කාදෙති, අභිනාදෙති, තං ගරුං කත්වා දක්ෂනෙන පහාතබ්බො රාගො උපපජ්ඣති, දිට්ඨි උපපජ්ඣති, පුබ්බෙ සුවිණ්ණානි ගරුං කත්වා ක්කාන්තා වුට්ඨාසිත්වා, ක්කාන්තං ගරුං කත්වා වක්ඛං තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බෙ ඛෙදො ගරුං කත්වා අක්කාදෙති, අභිනාදෙති, තං ගරුං කත්වා දක්ෂනෙන පහාතබ්බො රාගො උපපජ්ඣති, දිට්ඨි උපපජ්ඣති. තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස. ආරම්භාධිපති දනං දන්වා, සීලං සමාදිසිත්වා, උපොසථකම්මං කත්වා, තං අක්කාදෙති, අභිනාදෙති, තං ගරුං කත්වා භාවනාය පහාතබ්බො රාගො උපපජ්ඣති, පුබ්බෙ -පෙ- තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බෙ ඛෙදො ගරුං කත්වා අක්කාදෙති, අභිනාදෙති, තං ගරුං කත්වා භාවනාය පහාතබ්බො රාගො උපපජ්ඣති.

දක්ෂනෙන පහාතබ්බො ධම්මො දක්ෂනෙන පහාතබ්බස්ස ධම්මස්ස අනන්තරපව්ව- පුරිමා පුරිමා දක්ෂනෙන පහාතබ්බො ඛෙදො පච්ඡිමානං පච්ඡිමානං දක්ෂනෙන පහාතබ්බානං ඛෙදානං අනන්තරපව්ව- දක්ෂනෙන පහාතබ්බො ධම්මො තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස දක්ෂනෙන පහාතබ්බො ඛෙදො වුට්ඨානස්ස අනන්තරපව්ව- භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස අනන්තරපව්ව- පුරිමා පුරිමා භාවනාය පහාතබ්බො ඛෙදො පච්ඡිමානං පච්ඡිමානං භාවනාය පහාතබ්බානං ඛෙදානං අනන්තරපව්ව- භාවනාය පහාතබ්බො ධම්මො තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස අනන්තරපව්ව- භාවනාය පහාතබ්බො ඛෙදො වුට්ඨානස්ස අනන්තර පව්ව.

තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බො තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බස්ස අනන්තරපව්ව- පුරිමා පුරිමා තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බො ඛෙදො පච්ඡිමානං පච්ඡිමානං තෙව දක්ෂනෙන න භාවනාය -පෙ- අනන්තරපව්ව- අනුලොමං ගොත්රභුක්ඛං, අනුලොමං වොදනස්ස, ගොත්රභු මනස්ස, වොදනං මග්ගස්ස, මග්ගො ඵලස්ස, ඵලං ඵලස්ස, අනුලොමං ඵලසමාපත්තියා, නිරොධා වුට්ඨාසනස්ස තෙවසඤ්ඤානාසඤ්ඤායතනං ඵලසමාපත්තියා අනන්තරපව්ව- තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බො ධම්මො දක්ෂනෙන පහාතබ්බස්ස ධම්මස්ස -පෙ- ආවජ්ජනා දක්ෂනෙන පහාතබ්බානං ඛෙදානං අනන්තරපව්ව- තෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස අනන්තරපව්ව- ආවජ්ජනා භාවනාය පහාතබ්බානං ඛෙදානං අනන්තරපව්ව-

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

දස්සනෙන පහාතබ්බො ධරෙවා දස්සනෙන පහාතබ්බස්ස ධරෙස්ස සමනන්තරපට්ටියෙන පට්ටියො. (අනන්තරසද්දියං.)

දස්සනෙන පහාතබ්බො ධරෙවා දස්සනෙන පහාතබ්බස්ස ධරෙස්ස සහජාතපට්ටියෙන පට්ටියො. තීණි, භාවනාය පහාතබ්බො ධරෙවා භාවනාය පහාතබ්බස්ස ධරෙස්ස. තීණි, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධරෙවා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධරෙස්ස සහජාතපට්ටි-. නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො එකො ඛෙදො තීණිණිනං ඛෙදානං. වික්ඛසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපට්ටි-. ඥෙ ඛෙදො පටිසන්ධිකඛණේ, ඛෙදො චක්ඛුස්ස, සහජාතපට්ටි-. චක්ඛු ඛෙදානං, එකං මහාභුතං තීණිණිනං මහාභුතානං, මහාභුතා වික්ඛසමුට්ඨානානං රූපානං, බාහිරං, ආහාරසමුට්ඨානං, උතුසමුට්ඨානං, අසඤ්ඤසත්තානං, දස්සනෙන පහාතබ්බො ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ච ධරෙවා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධරෙස්ස, දස්සනෙන පහාතබ්බො ඛෙදො ච මහාභුතා ච වික්ඛසමුට්ඨානානං රූපානං, භාවනාය පහාතබ්බො ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ච ධරෙවා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධරෙස්ස සහජාතපට්ටි-. භාවනාය පහාතබ්බො ඛෙදො ච මහාභුතා ච වික්ඛසමුට්ඨානානං රූපානං.

දස්සනෙන පහාතබ්බො ධරෙවා දස්සනෙන පහාතබ්බස්ස ධරෙස්ස අඤ්ඤමඤ්ඤපච්චි-. දස්සනෙන පහාතබ්බො එකො ඛෙදො, භාවනාය පහාතබ්බො ධරෙවා භාවනාය පහාතබ්බස්ස ධරෙස්ස, භාවනාය පහාතබ්බො එකො ඛෙදො තීණිණිනං ඛෙදානං. නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධරෙවා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධරෙස්ස, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො එකො ඛෙදො තීණිණිනං ඛෙදානං, අඤ්ඤමඤ්ඤ පච්චි-. ඥෙ ඛෙදො පටිසන්ධිකඛණේ නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො එකො ඛෙදො තීණිණිනං ඛෙදානං. චක්ඛුස්ස ච අඤ්ඤමඤ්ඤපච්චි-. ඥෙ ඛෙදො, ඛෙදො චක්ඛුස්ස, චක්ඛු ඛෙදානං, එකං මහාභුතං තීණිණිනං මහාභුතානං අඤ්ඤමඤ්ඤපච්චි-. අසඤ්ඤසත්තානං දස්සනෙන පහාතබ්බො, -පෙ- නිස්සයපච්චි-. තීණි, භාවනාය, තීණි, නෙව දස්සනෙන න -පෙ- තබ්බො නෙව දස්සනෙන න භාවනාය -පෙ- නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො එකො ඛෙදො තීණිණිනං ඛෙදානං, වික්ඛසමුට්ඨානානඤ්ච රූපානං, ඥෙ ඛෙදො, පටිසන්ධිකඛණේ ඛෙදො චක්ඛුස්ස චක්ඛු ඛෙදානං, එකං මහාභුතං, අසඤ්ඤසත්තානං, චක්ඛායතනං චක්ඛුච්ඤ්ඤාණස්ස -පෙ- කායායතනං කායච්ඤ්ඤාණස්ස චක්ඛු.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

තෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බො, දසසන්නෙ පහා-
තබ්බසස ධම්මසස නිසසයපච්චො- වස්සු දසසන්නෙ පහාතබ්බො-
බන්ධානං නිසසය පච්චො- තෙව දසසන්නෙ න -පෙ- තබ්බො භාවනාය
පහාතබ්බසස, වස්සු භාවනාය පහාතබ්බො- බන්ධානං නිසසයපච්චො-
දසසන්නෙ පහාතබ්බො ව තෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බො ව
ධම්මො දසසන්නෙ පහාතබ්බසස ධම්මසස නිසසයපච්චො- දසසන්නෙ
පහාතබ්බො එකො බන්ධො ව වස්සු ව තිණ්ණනාං බන්ධානං
නිසසයපච්චො- ද්වො බන්ධො, දසසන්නෙ පහාතබ්බො ව තෙව
දසසන්නෙ න භාවනාය පහාතබ්බො ව ධම්මො තෙව දසසන්නෙ න
භාවනාය පහාතබ්බසස ධම්මසස දසසන්නෙ පහාතබ්බො බන්ධො ව
මහාභුතා ව විත්තසම්මුට්ඨානානං රූපානං, භාවනාය පහාතබ්බො ව
තෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බො ව, භාවනාය පහාතබ්බසස
ධම්මසස නිසසයපච්චො- භාවනාය පහාතබ්බො එකො බන්ධො ව
වස්සු ව තිණ්ණනාං බන්ධානං නිසසයපච්චො- ද්වො බන්ධො, භාවනාය
පහාතබ්බො ව තෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බො ව තෙව
දසසන්නෙ න භාවනාය පහාතබ්බසස ධම්මසස නිසසයපච්චො- භාවනාය
පහාතබ්බො බන්ධො ව මහාභුතා ව විත්තසම්මුට්ඨානානං රූපානං.

දසසන්නෙ පහාතබ්බො ධම්මො දසසන්නෙ පහාතබ්බසස ධම්මසස
උපනිසසයපච්චො- ආරම්භපනිසසයො, අනන්තරූපනිසසයො, පකතුප-
නිසසයො, - පකතුපනිසසයො, දසසන්නෙ න පහාතබ්බො රාගං උප-
නිසසයො පාණං හතති, අදික්ඛං ආදියති, සඛං භිඤ්ඤති, දසසන්නෙ
පහාතබ්බො දෙසං, මොහං, දිට්ඨිං, පඤ්ඤා උපනිසසයො පාණං හතති,
සඛං භිඤ්ඤති, දසසන්නෙ පහාතබ්බො රාගො, දෙසො මොහො
දිට්ඨි, පඤ්ඤා දසසන්නෙ පහාතබ්බසස රාගසස, දෙසසස, මොහසස
දිට්ඨියා, පඤ්ඤාය උපනිසසයපච්චො- දසසන්නෙ පහාතබ්බො ධම්මො
තෙව දසසන්නෙ න භාවනාය පහාතබ්බසස, අනන්තරූපනිසසයො
පකතුපනිසසයො, - පකතුපනිසසයො, දසසන්නෙ පහාතබ්බො රාගං
උපනිසසයො දුකං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති,
(සංඛින්නං) සමාපත්තිං උපොදෙති, දසසන්නෙ පහාතබ්බො දෙසං, පඤ්ඤා
උපනිසසයො දුකං දෙති, සමාපත්තිං උපොදෙති, දසසන්නෙ පහා-
තබ්බො රාගො, දෙසො, මොහො, දිට්ඨි, පඤ්ඤා, සංඛාරය, පඤ්ඤා,
කායිකසස සුඛසස, කායිකසස දුක්ඛසස, එලසමාපත්තියා උප-
නිසසයපච්චො-

භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බසස ධම්මසස
උපනිසසයපච්චො- ආරම්භපනිසසයො, අනන්තරූපනිසසයො, පකතුප-
නිසසයො, - පකතුපනිසසයො, භාවනාය පහාතබ්බො රාගො, දෙසො,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

මොහො, මානො පඤ්ඤා, භාවනාය පහාතබ්බස්ස රාගස්ස, දෙසස්ස, මොහස්ස, මානස්ස, පඤ්ඤාය උපනිස්සයපච්චි, භාවනාය පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස උපනිස්සයපච්චි- ආරම්භණුපනිස්සයො, පකතුපනිස්සයො, - පකතුපනිස්සයො භාවනාය පහාතබ්බං රාගං උපනිස්සාය පාණං හතති, සඬ්ඤං භිඤ්ඤි, භාවනාය පහාතබ්බං දෙසං, මොහං, මානං, පඤ්ඤං උපනිස්සාය පාණං හතති, සඬ්ඤං භිඤ්ඤි, භාවනාය පහාතබ්බො රාගො, දෙසො, මොහො, මානො, පඤ්ඤා දස්සනෙන පහාතබ්බස්ස රාගස්ස, දෙසස්ස, මොහස්ස, දිට්ඨියා, පඤ්ඤාය උපනිස්සයපච්චි- සකභණ්ඩ ඡන්දරාගො පරභණ්ඩ ඡන්දරාගස්ස උපනිස්සයපච්චි- සකපට්ඨානභෙ ඡන්දරාගො පරපට්ඨානභෙ ඡන්දරාගස්ස උපනිස්සයපච්චි-

භාවනාය පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස උපනිස්සයපච්චි- අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො, -පෙ- පකතුපනිස්සයො, භාවනාය පහාතබ්බං රාගං උපනිස්සාය දනං දෙති, සමාපතති උප්පාදෙති, භාවනාය පහාතබ්බං දෙසං, මොහං මානං, පඤ්ඤං උපනිස්සාය දනං දෙති, සමාපතති උප්පාදෙති, භාවනාය පහාතබ්බො රාගො, දෙසො, මොහො, මානො, පඤ්ඤා සඬාය ඵලසමාපතතියා උපනිස්සයපච්චි-

නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස උපනිස්සයපච්චි- ආරම්භණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො, පකතුපනිස්සයො, සඬං උපනිස්සාය දනං දෙති, සමාපතති උප්පාදෙති, සීලං, සුතං, වාගං, පඤ්ඤං, කායිකං සුඛං, කායිකං දුක්ඛං, උතුං, භොජනං, සෙනාසනං උපනිස්සාය දනං දෙති, සමාපතති උප්පාදෙති, සඬා, සීලං, සුතං, වාගො, පඤ්ඤා, කායිකං සුඛං, කායිකං දුක්ඛං, උතුං, භොජනං, සෙනාසනං සඬාය, පඤ්ඤාය, කායිකාස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස, ඵලසමාපතතියා උපනිස්සයපච්චි-

නෙව දස්සනෙන න භාවනාය, පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස උපනිස්සයපච්චි- ආරම්භණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො, - පකතුපනිස්සයො, සඬං උපනිස්සාය දිට්ඨිං ගණ්ඤාති, සීලං, සෙනාසනං උපනිස්සාය පාණං හතති, සඬ්ඤං භිඤ්ඤි සඬා සෙනාසනං දස්සනෙන පහාතබ්බස්ස රාගස්ස, දෙසස්ස, මොහස්ස, දිට්ඨියා, පඤ්ඤාය උපනිස්සයපච්චි- නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස උපනිස්සයපච්චි- ආරම්භණුපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතුපනිස්සයො, - පකතුපනිස්සයො සඬං උපනිස්සාය

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

මානං ජපෙහති. සීලං, පඤ්ඤා, කායිකං සුඛං, කායිකං දුක්ඛං, උතුං, භොජනං, සෙනාසනං උපනික්ඛාය මානං ජපෙහති. සද්ධා, පඤ්ඤා, කායිකං සුඛං, කායිකං දුක්ඛං, උතුං, භොජනං, සෙනාසනං, භාවනාය පහාතබ්බස්ස රාගස්ස, දෝසස්ස, මොහස්ස, මානස්ස, පඤ්ඤාය උපනික්ඛායපච්චං.

නෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බො ධම්මො නෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස පුරෙජාතපච්චං. ආරම්භෙණ පුරෙජාතං, වක්ඛුං පුරෙජාතං, - ආරම්භෙණ පුරෙජාතං. වක්ඛුං අනිච්ඡතො දුක්ඛතො අනන්තතො වීජස්සති. සොනං, ඝානං, ජීවහං, කායං, රූපෙ, සද්දං, ගන්ධං, රසෙ, ථොට්ඨබ්බෙ වක්ඛුං, දිබ්බෙන වක්ඛුනා රූපං පස්සති. දිබ්බාය සොත ධාතුයා සද්දං සුභාති. රූපායතනං වක්ඛුවීඤ්ඤාණස්ස, ථොට්ඨබ්බායතනං කාය-වීඤ්ඤාණස්ස පුරෙජාතපච්චං. වක්ඛුං පුරෙජාතං වක්ඛායතනං වක්ඛු-වීඤ්ඤාණස්ස. කායායතනං කායවීඤ්ඤාණස්ස. වක්ඛුං නෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බානං බන්ධානං පුරෙජාතපච්චං. නෙව දක්ෂ-නෙන න භාවනාය පහාතබ්බො ධම්මො දක්ෂනෙන පහාතබ්බස්ස ධම්මස්ස පුරෙජාතපච්චං. ආරම්භෙණ පුරෙජාතං, වක්ඛුං පුරෙජාතං, - ආරම්භෙණ පුරෙජාතං වක්ඛුං අස්සාදෙති. අභිනන්ති. තං ආරබ්භ දක්ෂනෙන පහාතබ්බො රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිල්භා උප්පජ්ජති, දක්ෂනෙන පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති - පෙ- වක්ඛුං අස්සාදෙති, අභිනන්ති, තං ආරබ්භ දක්ෂනෙන පහාතබ්බො රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිල්භා උප්පජ්ජති, දක්ෂනෙන පහා-තබ්බං දෙමනස්සං උප්පජ්ජති, වක්ඛුං පුරෙජාතං, වක්ඛුං දක්ෂනෙන පහාතබ්බානං බන්ධානං පුරෙජාතපච්චං.

නෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස පුරෙජාතපච්චං. ආරම්භෙණ පුරෙජාතං, වක්ඛුං පුරෙජාතං, ආරම්භෙණ පුරෙජාතං. වක්ඛුං අස්සාදෙති. අභිනන්ති. තං ආරබ්භ භාවනාය පහාතබ්බො රාගො උප්පජ්ජති. උඤ්චං උප්පජ්ජති, භාවනාය පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති. සොනං, කායං, රූපෙ, ථොට්ඨබ්බෙ, වක්ඛුං අස්සාදෙති, අභිනන්ති. තං ආරබ්භ භාවනාය පහාතබ්බො රාගො උප්පජ්ජති, උඤ්චං උප්පජ්ජති. භාවනාය පහාතබ්බං දෙමනස්සං උප්පජ්ජති, වක්ඛුං පුරෙජාතං වක්ඛුං භාවනාය පහාතබ්බානං බන්ධානං පුරෙජාතපච්චං.

දක්ෂනෙන පහාතබ්බො ධම්මො නෙව දක්ෂනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස පච්ජාජාතපච්චං. පච්ජාජාතා දක්ෂනෙන පහා-තබ්බො බන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ජාජාතපච්චං.

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

භාවිතය පහතබෙබ්බා ධර්මයා නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මසස පව්ජානපච්චි-
 පව්ජානා භාවිතය පහතබෙබ්බා බන්ධා පුරෙජානසස ඉමසස කායසස පච්චාජානපච්චි-
 නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මයා නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මසස පව්ජානපච්චි-
 පව්ජානා නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා බන්ධා පුරෙජානසස ඉමසස කායසස පව්ජානපච්චි-
 කායසස පව්ජානපච්චි-.

දසසනෙන පහතබෙබ්බා ධර්මයා දසසනෙන පහතබෙබ්බා ධර්මසස ආසෙවන පච්චි-
 පුරිමා පුරිමා දසසනෙන පහතබෙබ්බා බන්ධා පච්චිමානං පච්චිමානං ආසෙවනපච්චි-
 භාවිතය පහතබෙබ්බා ධර්මයා භාවිතය පහතබෙබ්බා ධර්මසස ආසෙවනපච්චි-
 පුරිමා පුරිමා භාවිතය පහතබෙබ්බා බන්ධා පච්චිමානං පච්චිමානං ආසෙවනපච්චි-
 නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මයා නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මසස ආසෙවනපච්චි-.

පුරිමා පුරිමා නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා බන්ධා පච්චිමානං පච්චිමානං ආසෙවනපච්චි-
 අනුලොමං ගොත්රභුසස, අනුලොමං වොදනසස, ගොත්රභු මග්ගසස, වොදනං මග්ගසස ආසෙවනපච්චි-.

දසසනෙන පහතබෙබ්බා ධර්මයා දසසනෙන පහතබෙබ්බා ධර්මසස කල්පපච්චයෙන පච්චයො, දසසනෙන පහතබෙබ්බා චේතනා සමප-
 යුක්තකානං බන්ධානං කල්පපච්චි-
 දසසනෙන පහතබෙබ්බා ධර්මයා නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මසස කල්පපච්චි-
 සහජානා, නානාබණ්ඩා, - සහජානා දසසනෙන පහතබෙබ්බා චේතනා වික්කසමුට්ඨානානං රූපානං කල්පපච්චි-
 නානාබණ්ඩා දසසනෙන පහතබෙබ්බා චේතනා විපාකානං බන්ධානං කල්පපච්චි ව රූපානං කල්ප-
 පච්චි-
 දසසනෙන පහතබෙබ්බා ධර්මයා දසසනෙන පහතබෙබ්බා ධර්මසස ව නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මසස කල්පපච්චි-
 දසසනෙන පහතබෙබ්බා චේතනා සමපයුක්තකානං බන්ධානං වික්කසමුට්ඨානානාඤ්ච රූපානං කල්පපච්චි-
 භාවිතය පහතබෙබ්බා ධර්මයා භාවිතය පහතබෙබ්බා ධර්මසස කල්පපච්චි-
 භාවිතය පහතබෙබ්බා චේතනා සමපයුක්තකානං බන්ධානං කල්පපච්චි-.

භාවිතය පහතබෙබ්බා ධර්මයා නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මසස කල්පපච්චි-
 භාවිතය පහතබෙබ්බා චේතනා වික්කසමුට්ඨානානං රූපානං කල්පපච්චි-
 භාවිතය පහතබෙබ්බා ධර්මයා භාවිතය පහතබෙබ්බා ධර්මසස ව නෙව් දසසනෙන න භාවිතය පහතබෙබ්බා ධර්මසස ව

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

කමම පච්චි- භාවනාය පහාතබ්බා වෙතනා සමපයුක්කකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානඤ්ච රූපානං කමම පච්චි- නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා නෙව දසසතෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස කමම පච්චි- සහජාතා, නානාබණ්ඩා, - සහජාතා, නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා වෙතනා සමපයුක්කකානං ඛන්ධානං වික්ඛසමුට්ඨානානඤ්ච රූපානං කමම පච්චි- පටිසන්ධිකමණෙ නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා වෙතනා සමපයුක්කකානං ඛන්ධානං කට්ඨනා ව රූපානං, නානාබණ්ඩා නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා වෙතනා විපාකානං ඛන්ධානං කට්ඨනා ව රූපානං කමම පච්චි-.

නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා ධම්මො නෙව දසසතෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස විපාකපච්චි- විපාකො නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා එකො බන්ධො තිශ්ණණ්ණං ඛන්ධානං වික්ඛසමුට්ඨානානඤ්ච රූපානං විපාකපච්චි- පටිසන්ධිකමණෙ බන්ධො වත්තස්ස විපාකපච්චි-.

දසසතෙන පහාතබ්බා ධම්මො දසසතෙන පහාතබ්බස්ස ධම්මස්ස ආහාර පච්චයෙන පච්චයො, (සංඛිතං.) කබලීකාරො, සක්ඛ පඤ්ඤා, ඉන්ද්‍රිය පච්චයෙන පච්චයො, චක්ඛුන්ද්‍රයඤ්ච රූපජීවි- තින්ද්‍රයඤ්ච සක්ඛ පඤ්ඤා, කුමන පච්චයෙන පච්චයො, මග්ග පච්ච- යෙන පච්චයො, සමපයුක්ක පච්චයෙන පච්චයො, වීජයුක්ක පච්ච- යෙන පච්චයො. සහජාතං, පච්ජාජාතං, සහජාතා දසසතෙන පහා- තබ්බා ඛන්ධා වික්ඛසමුට්ඨානානං රූපානං විපයුක්කපච්චි- පච්ජා- ජාතා දසසතෙන පහාතබ්බා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස වීජයුක්කපච්චි-.

භාවනාය පහාතබ්බා නෙව දසසතෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස වීජයුක්කපච්චි- සහජාතං, පච්ජාජාතං, (ඉදං පි දසසතෙන සද්දිසං.) නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා නෙව දසසතෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස වීජයුක්කපච්චි- සහජාතං, පුරෙජාතං, පච්ජාජාතං, - සහජාතා නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා ඛන්ධා වික්ඛසමුට්ඨානානං රූපානං විපයුක්කපච්චි- පටිසන්ධිකමණෙ නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා ඛන්ධා කට්ඨනා රූපානං වීජයුක්කපච්චි- බන්ධො වත්තස්ස, වීජයුක්කපච්චි- වත්ත ඛන්ධානං වීජයුක්කපච්චි- පුරෙජාතං, චක්ඛායතනං චක්ඛු- වීඤ්ඤාණස්ස, කායායතනං කායවීඤ්ඤාණස්ස, වත්ත නෙව දසසතෙන න භාවනාය පහාතබ්බානං ඛන්ධානං වීජයුක්කපච්චි- පච්ජාජාතා නෙව දසසතෙන න භාවනාය පහාතබ්බා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස

කායස්ස විපයුක්තපච්චි- නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස විපයුක්තපච්චි- පුරෙජාතං, වක්ඛු දස්සනෙන පහාතබ්බානං ඛන්ධානං විපයුක්තපච්චි- නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස විපයුක්ත පච්චි- පුරෙජාතං වක්ඛු භාවනාය පහාතබ්බානං ඛන්ධානං විපයුක්ත පච්චියෙන පච්චියො.

දස්සනෙන පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස අත්ථිපච්චියෙන පච්චියො, දස්සනෙන පහාතබ්බො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං අත්ථිපච්චි- ඥො ඛන්ධො, දස්සනෙන පහාතබ්බො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස අත්ථිපච්චි- සහජාතං, පච්ජාජාතං, - සහජාතො දස්සනෙන පහාතබ්බො ඛන්ධො වික්ඛ- සමුට්ඨානානං රූපානං අත්ථිපච්චි- පච්ජාජාතො දස්සනෙන පහාතබ්බො ඛන්ධො පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චි- දස්සනෙන පහා- තබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ච නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ච ධම්මස්ස අත්ථිපච්චි- දස්සනෙන පහාතබ්බො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ඤි රූපානං ඥො ඛන්ධො භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස, තිණ්., (දස්සනෙන සද්දිසං කාතබ්බං.)

නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස අත්ථිපච්චි- සහජාතං, පුරෙජාතං, පච්ජාජාතං, ආහාරං, ඉන්ද්‍රියං, - සහජාතො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො එකො ඛන්ධො තිණ්ණිකං ඛන්ධානං වික්ඛසමුට්ඨානානාඤ්ඤි රූපානං අත්ථිපච්චි- පටිසන්ධිකම්මෙණ ඛන්ධො වක්ඛුස්ස, වක්ඛු ඛන්ධානං අත්ථිපච්චි- එකං මහාභූතං, (සංඛික්ඛං,) අසංඝස්සනානං එකං මහාභූතං, පුරෙජාතං වක්ඛු අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති. සොතං, කායං, රූපෙ, ඵොට්ඨබ්බෙ, වක්ඛු අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති. දිට්ඨෙත වක්ඛුතො රූපං පස්සති, දිට්ඨාය සොත ධාතුයා සද්දං පුණ්ණාති, රූපායතනං වක්ඛුවිඤ්ඤාණස්ස, ඵොට්ඨබ්බායතනං කාය- විඤ්ඤාණස්ස, වක්ඛායතනං වක්ඛුවිඤ්ඤාණස්ස, කායායතනං කාය- විඤ්ඤාණස්ස, වක්ඛු නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බානං ඛන්ධානං අත්ථිපච්චි- පච්ජාජාතො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ඛන්ධො පුරෙජාතස්ස ඉමස්ස කායස්ස අත්ථිපච්චි- කබලීකාරො ආහාරො ඉමස්ස කායස්ස, රූපජීවිතින්ද්‍රියං කට්ඨනා රූපානං. නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස අත්ථිපච්චි- පුරෙජාතං වක්ඛු.

අසසාදෙති, අභිනාදති. තං ආරබ්භ දසසනෙන පහාතබ්බො රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, විචිකිච්ඡා උපපජ්ජති, දෙමනස්සං උපපජ්ජති, සොතං වත්ථුං අසසාදෙති, වත්ථු, දසසනෙන පහාතබ්බානං ඛන්ධානං අත්ථිපව්වං. නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස අත්ථි පව්ව. පුරෙජාතං වත්ථුං අසසාදෙති, අභිනාදති, තං ආරබ්භ භාවනාය පහාතබ්බො රාගො උපපජ්ජති, දිට්ඨි උපපජ්ජති, භාවනාය පහාතබ්බං දෙමනස්සං, සොතං, වත්ථුං අසසාදෙති, අභිනාදති, වත්ථු, භාවනාය පහාතබ්බානං ඛන්ධානං අත්ථිපව්වං.

දසසනෙන පහාතබ්බො ව නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො දසසනෙන පහාතබ්බස්ස ධම්මස්ස අත්ථිපව්වං. සහජාතං, පුරෙජාතං, - සහජාතො දසසනෙන පහාතබ්බො එකො ඛන්ධා ව වත්ථුඤ්ඤා තිණ්ණිකං ඛන්ධානං අත්ථිපව්වං. දෙව ඛන්ධා ව වත්ථු ව දසසනෙන පහාතබ්බො ව නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො නෙව දසසනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස අත්ථිපව්වං. සහජාතං, පච්ඡාජාතං, ආහාරං, ඉන්ද්‍රියං, - සහජාතා දසසනෙන පහාතබ්බො ඛන්ධා ව මහාභූතා ව වික්ඛසම්ප්පිධානානං රූපානං අත්ථිපව්වං. පච්ඡාජාතා දසසනෙන පහාතබ්බො ඛන්ධා ව කබලිකාරො ආහාරො ව ඉමස්ස කායස්ස අත්ථිපව්වං. පච්ඡාජාතා දසසනෙන පහාතබ්බො ව ඛන්ධා ව රූපච්චිතින්ද්‍රියඤ්ඤා කට්ඨාරූපානං අත්ථිපව්වං. භාවනාය පහාතබ්බො ව නෙව දසසනෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො භාවනාය පහාතබ්බස්ස -පෙ- (දෙව පඤ්ඤා කාතබ්බො.)

දසසනෙන පහාතබ්බො ධම්මො දසසනෙන පහාතබ්බස්ස ධම්මස්ස නත්ථිපව්වං. විගතපව්වං. අවිගතපව්වයෙන පව්වයො.

හෙතුයා සත්ත, ආරම්මණෙ අට්ඨ, අධිපතියා දස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ නව, අඤ්ඤාමඤ්ඤා තිණ්, නිස්සයෙ තෙරස, උපනිස්සයෙ අට්ඨ, පුරෙජාතෙ තිණ්, පච්ඡාජාතෙ තිණ්, ආසෙවනෙ තිණ්, කම්මෙ සත්ත, විපාකෙ එකං, ආහාරෙ සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ක්කාමෙ සත්ත, මග්ගෙ සත්ත, සම්පයුතෙ තිණ්, විපයුතෙ පඤ්ඤා, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ තෙරස, එවං ගණෙතබ්බං.

අනුලොමං.

පව්වනියං.

දස්සනෙන පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භපව්වයෙන පව්වයො, සහජාතපව්වයෙන පව්වයො. උපනිස්සයපව්වයෙන පව්වයො දස්සනෙන පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භපව්ව- සහජාතපව්ව- උපනිස්සයපව්ව- පච්ජාජාතපව්ව- කම්මපව්වයෙන පව්වයො. දස්සනෙන පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ව ධම්මස්ස සහජාත- පව්ව- භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භපව්ව- සහජාතපව්ව- උපනිස්සයපව්ව- භාවනාය පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භ- පව්ව- උපනිස්සයපව්ව- භාවනාය පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භපව්ව- සහජාතපව්ව- උපනිස්සයපව්ව- පච්ජාජාතපව්ව- භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ව ධම්මස්ස සහජාතපව්ව- නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භපව්ව- සහජාතපව්ව- උපනිස්සයපව්ව- පුරෙජාතපව්ව- පච්ජාජාතපව්ව- කම්මපව්ව- ආහාරපව්ව- ඉන්ද්‍රියපව්ව-.

නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භපව්ව- උපනිස්සයපව්ව- පුරෙජාත- පව්ව, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස ආරම්භපව්ව- උපනිස්සයපව්ව- පුරෙජාත- පව්ව. දස්සනෙන පහාතබ්බො ව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො දස්සනෙන පහාතබ්බස්ස ධම්මස්ස සහජාතං, පුරෙජාතං, දස්සනෙන පහාතබ්බො ව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස සහජාතං, පච්ජාජාතං, ආහාරං, ඉන්ද්‍රියං, භාවනාය පහාතබ්බො ව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස සහජාතං, පුරෙජාතං, භාවනාය පහාතබ්බො ව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො ව ධම්මො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බස්ස ධම්මස්ස සහජාතං, පච්ජාජාතං, ආහාරං, ඉන්ද්‍රියං.

න හෙතුයා වුද්ධස, න ආරම්භෙ වුද්ධස, න අධිපතියා වුද්ධස, න අනන්තරෙ වුද්ධස න සමනන්තරෙ වුද්ධස, න සහජාතෙ දස,

* මෙම පොතෙහි පටුන, පිටු අංක 65 හි ඇතුළත් කර ඇත.

න අඤ්ඤාමඤ්ඤා දස, න නිසසයෙ දස, න උපනිසසයෙ වුද්දස,
 න පුරෙජානෙ ආදස, න පච්ඡාජානෙ වුද්දස, න ආසෙවනෙ වුද්දස,
 න කමමෙ වුද්දස, න විපාකෙ වුද්දස, න ආභාරෙ වුද්දස, න ඉන්ද්‍රියෙ
 වුද්දස, න ඤානෙ වුද්දස, න මග්ගෙ වුද්දස, න සමපයුතෙ දස,
 න විපපයුතෙ අට්ඨ, නො අත්ථියා අට්ඨ, නො නත්ථියා වුද්දස,
 නො විගතෙ වුද්දස, නො අවිගතෙ අට්ඨ, එවං (ගණනබ්බං.)

පච්චනියං.

හෙතුපච්චයා: න ආරම්මණෙ සත්ත, න අධිපතියා සත්ත, න
 අනන්තරෙ සත්ත, න සමනන්තරෙ සත්ත, න අඤ්ඤාමඤ්ඤා තිණි,
 න උපනිසසයෙ සත්ත, න පුරෙජානෙ සත්ත, න පච්ඡාජානෙ සත්ත,
 න ඉන්ද්‍රියෙ සත්ත, න කමමෙ සත්ත, න විපාකෙ සත්ත, න ආභාරෙ
 සත්ත, න ආසෙවනෙ සත්ත, න ඤානෙ සත්ත, න මග්ගෙ සත්ත,
 න සමපයුතෙ තිණි, න විපපයුතෙ තිණි, නො නත්ථියා සත්ත,
 නො විගතෙ සත්ත, එවං (ගණනබ්බං.)

අනුලොම පච්චනියං.

න හෙතුපච්චයා ආරම්මණෙ අට්ඨ, අධිපතියා දස, අනන්තරෙ
 සත්ත, සමනන්තරෙ සත්ත, සහජානෙ නව, අඤ්ඤාමඤ්ඤා තිණි,
 නිසසයෙ තෙරස, උපනිසසයෙ අට්ඨ, පුරෙජානෙ තිණි, පච්ඡාජානෙ
 තිණි, ආසෙවනෙ තිණි, කමමෙ සත්ත, විපාකෙ එකං, ආභාරෙ
 සත්ත, ඉන්ද්‍රියෙ සත්ත, ඤානෙ සත්ත, මග්ගෙ සත්ත, සමපයුතෙ
 තිණි, විපපයුතෙ පඤ්ඤා, අත්ථියා තෙරස, නත්ථියා සත්ත, විගතෙ
 සත්ත, අවිගතෙ තෙරස, එවං (ගණනබ්බං.)

පච්චනියානුලොමං.

දසසතකතිකං නිධිකං.

පඨමභාගො නිධිකො.